


බූද්‍යජයන් ත්‍රිපිටක ග්‍රන්ථමාලා: 12



සුත්‍රානක පිටකයෙහි

03 වන ග්‍රන්ථය

දිග්ධීනිකාය

තැනීය හාගය

පාලික වගීය

අගෘමහාපණධිත

බලන්ගොඩ ආනන්දමේනුය මහාතායක
මහාස්ථාවිරජාදයන් වහන්සේ

විසින් කරනලදී

සිංහල පරිවතීනයෙන් යුත්ත සි

වු: ව: 2557

නි: ව: 2013

Buddha Jayanti Tripitaka Series, Volume 12

The Third Book in the
Suttanta-Pitaka

3

DĪGHA-NIKĀYA (III)

With the Sinhala translation by

**The Venerable Aggamahāpandita
Balangoda Ānanda Maitreya Mahā Nāyaka Thera**

**Published by
Dharma Chakra Child Foundation**

Rerukana Road, Veedagama, Bandaragama -12530, Sri Lanka
Tel: +94 38 2291771, Fax: +94 38 2291253, website: <http://www.samadhi-buddha.org/>

**Co-published, printed and donated by
The Corporate Body of the Buddha Educational Foundation**
11F, 55 Hang Chow South Rd. Section 1, Taipei, Taiwan, R.O.C.
Tel: +886 2 23951198, Fax: +886 2 23913415
Email: overseas@budaedu.org; Website: <http://www.budaedu.org/>

**B.E. 2557
C.E. 2013**

සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව නැවත මුද්‍රණය කිරීම.

ඩූල රජුන් වහන්සේගේ ඉගැන්වීම හැඳින්වීම සඳහා අනාදිමත් කාලයක සිට විවිධ යොදුම් යොදා ගෙන ඇත. දිමිම, දිමිම-විනය, ඩූල විවන, පාවචන ඩූලධානුසාධන ආදිය මින් සමහරකි. දුමිම - විනය වැනි යොදුම් ඩූලරජාණ් වහන්සේ විසින්ම යොදාගෙන ඇත. මේ දිමිම විනය අඩිංගු වී ඇත්තේ ත්‍රිපිටකයෙකිය. පිටක සන්න දූඩිය, භාරතය යන අරුත්ත්වල පාලි හා සංස්කෘත යන භාෂාවන් හි යොදේ. සංස්කෘත භාෂාවන් ත්‍රිපිටක නැඟහෙත් පාලි භාෂාවන් තේපිටක සන්නෙන් අදාළයි කෙරෙන්නේ එවන් පිටක ත්‍රිපිටකය ඩූල රජුන් වහන්සේ ගේ ඉගැන්වීම් අඩිංගු පැද්‍රණිකම මුද්‍රාශාක වශයෙන් පෙරවාද සම්ප්‍රදාය මගින් පිළිගනු ලැබේ.

විරාගත පෙරවාද සම්ප්‍රදාය වහන්සේ ත්‍රිපිටකය ඩූල පරිනිරවාණයෙන් තෙමසක් ගාවුණු පසුව මහා කස්සප මහා රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අරුතුගුරු මහරජඩාමන්සේ ප්‍රධාන දායකර්වයෙන් රුගාහ තුවර වේනාර පාට්ව අසඩ්ඩ සංස්කෘතපර්ති ගුහාවෙනි පන්සියක් වහන්සේගේ සහභාගින්වයෙන් පැවැත්වුණු ප්‍රථම ධර්ම සංගායනාවේ දී සංස්කෘතය නොව අනුමත කෙරුණු තිබය. මෙම ත්‍රිපිටකය සමන්වා වහන්සේ විනය පිටකය, සුත්ත පිටකය හා අනිධිම්ම පිටකය යන පිටකවුයෙනි.

මෙයේ ප්‍රථම සංගායනාවේදී ඊට සහභාගි වුණු මහා රහතන් පන්සියක් දෙනා වහන්සේලා විසින්ම ඒකමතිකව පිළිගනු ලැබුණු ත්‍රිපිටකය එනැන් පරින් රහතන් වහන්සේලා නෑඩ්ඩායම් මගින් මුඛ පරම්පරාවන් පවත්වාගෙන එනු ලැබුණු අතර, ඉන් වසර සියයකට පසු සාලාගෝක රුපු දුවස විශාල මහනුවර පැවැත්වුණු දෙවන ධර්ම සංගායනාවේ දී හා ඉන් අනතුරුව ධර්මාගෝක රුපු සමයේ දී පාටිල් පුතු නගරයේ දී පැවැත්වුණු තුන්වන සංගායනාවේ දී ද සංස්කෘතය නොව අනුමත කරනු ලැබේනි.

මිනිද මහා රහතන් වහන්සේ ප්‍රමුඛව ධර්ම දුනා වහන්සේලා විසින් සූ ලංකාවට ගෙන එනු ලැබුණ් මෙලෙස සංස්කෘත තුනකදී සංස්කෘතයනා කරනු ලැබේ, අනුමත කරනු ත්‍රිපිටකය. සූ ලංකාවේ දී ද අඛණ්ඩව මුඛ පරම්පරාවන් පවත්වාගෙන එනු ලැබුණු සම්මා සම්බුද්ධ දේශනාව අඩිංගු ත්‍රිපිටකය ත්‍රි.සූ. පළමුවන සියවසේ අගහාගයේ දී පමණ ව්‍යුගම්බා රුපු දුවස මාතලේ අල්විහාරයේ දී ගුන්ඩාරස්සේ කෙරුණු බව විස කථාවල දැක්වේ. දුනට හාවත පැවතින පාලි ත්‍රිපිටකය පාදක වී ඇත්තේ මෙලෙස මහා සංස්කෘතය විසින් පිටත පුද්‍රාවන් ඇප කැපවී තිරීමලට සුරක්ෂිත නොව ගෙන ආ මේ ත්‍රිපිටකයය.

ත්‍රිපිටකයේ විනය පිටකයට මහා විහාර හා හික්ෂුන් විහාර යන දෙකොටස අඩිංගු සුත්ත විහාරය දී, මහා විග්‍රහ හා ව්‍යුල්ව්‍යාග යන දෙකොටස අඩිංගු බිත්තුකාගයේ දී පරිවාර නම් නොව ද ඇතුළත් ය. විනය පිටකයේ ගොනු නොව ඇත්තේ හික්ෂු-හික්ෂුන් ව්‍යුහය සකසා ගැනීමට අදාළ හිති මාලාවන්ය.

ධර්මය අතින් ඉතා ව්‍යුහගත් වහන්සේ සුතු පිටකයය. මෙයට දිස්කීනිකාය, මෝනිමිනිකාය, අංගුත්තර නිකාය සහ බුද්ධා නිකාය අයත් ය.

සුත්ත පිටකයේ අඩිංගු ධර්මයේ සාරය ඉතා ගුම්වත්ව ඉදිරිපත් කරම්න, විශ්වේෂණාය නොව අර්ථිකයෙන් ඉදිරිපත් කෙරෙන්නේ අනිධිර්ම පිටකයෙනි. ඊට දිමිවසාගින්, විහාර, ඩාඩා කතා, ප්‍රග්ලෙපණ්ඩාරියා, කථාවත්ත්, යමක, පරීක්ෂා යන ගුන්ට් හත ඇතුළත් ය.

මෙම සම්ප්‍රදාන් ත්‍රිපිටකය අද අපට ඉතිරිව ඇත්තේ පුරාණයේ වැඩි විශ්ව මහා සංස්කෘතය අප්‍රතිනිත දෙවායයෙන් හා ඉමහත් කැපවීමෙන් එය සුරක්ෂිත නොවගෙන, ඉමහත් වෙශයක දුරා පුස්කොල පොත්වල

දෙළඹ ගායකාට පුවලිත කිරීමේ හේතුවෙන්. විහාරිය - ධර්මධාර පුරාණ මහා සංස්කෘති වහන්සේලා අනුව යම්න් වන්මන් මහා සංස්කෘතියේවරයන් වහන්සේලා ද තුළුවිකය ආරක්ෂා කොට පුවලිත කිරීමේ කාර්යභාරයට උරුන් හේතුවන් තුළුවිකයෙහි පාලි පෙළ හා එකී සිංහල අනුවාද සකස් කොට පෙළ කිරීමට අවස්ථාව උදුවීම ධර්මලැයි සාමූහික භාෂ්‍යයක් ව්‍යව අමුතාවන් කිවිපුදා තැබ. මුද්දී ජයන්ති තුළුවික ගුත්ත් මාලා නම් කිරීමය යටතේ ශ්‍රී ලංකා රජය මගින් මුද්‍රණය කොට පෙළ කරන්නට යොදුණු සිංහල අනුවාදය සකින මෙම තුළුවික ඉත්තේමාලාව පිටපත් අවසන් වී ඇත් බොහෝ කළයු ගත වී ඇත.

මෙම ත්‍රිපිටික ගුන්ත් බවා ගැඹුමට ඉමහත් ආකාලීන් විභාග පිරිසයක සිරින විව අපට දැනගැන්නට ලැබුණි. ත්‍රිපිටිකය විරාත් කාලයක් පවත්වාගෙන යාමට ඩටිපුදු යොදීමත්, දහම් ලදී සඳහාවත් ගිණ පැවැදි දෙපිරිසයේම ධර්මාචාබෝධිය සහ ධර්මසංවේශය සඳහා ත්‍රිපිටිකය ප්‍රවිත්ත නොව පූරුෂ තීර්මත් වර්තමාන මණා සංස්කෘටහන්ලේ මත අනිවාර්යයෙන් ම පැවතෙන හාරුදර වශයෙන්මයි. වත්මන් සමාජය දෙස බලන විට මෙවන් ක්‍රේත්‍යාවනය ඇවශ්‍යතාව වන්න ඉස්මතු වී පෙනෙන බව කාභයට් පැහැදුළු වනු ඇත.

නොයෙනුත් විද්‍යාත් බොජ්ඩ පිරිස් සමග ගතා තිහු තීර්ණමේදී අපට එන්තු ගියේ මෙම අවශ්‍යතාව සපුරාලුවිට ගතයුතු ඉතා එලුදාසී ව්‍යිකාමාරුගය නම්, දැනට ලබා ගැනීමට නොහැකි වූද්ධ ජයන්ති තුළිටක ගුන්ප්‍රමාලාව හැවත මුද්‍රණ්ඩ්වාරයෙන් පළ ඩිරෝ බවයි. මෙම අති විශාල කර්තාව්‍ය සඳහා මාගේ කාරුණික ඉල්ලීම අනුව තායිවානයේ එක්සත් සමුහ බොජ්ඩ අධිකාපන පදනම ඉදිරිපත් වීම සඡුහාවිත් සිංහල පාස්කියාලීස් මගත් භාෂාග්‍රයක් බව අපේ හාඹිලයි.

මෙම ක්‍රිප්ටික ගුත්ත් උත්තුවෙන් පරිභිලුහය නිර්ම මගින් ධර්මඟාහය වර්ධනය කර ගැනීමට මෙන්ම දිරෝමික පිවිත සකසා ගැනීමට ද සඳහාවෙන් ඔබ සැම උර්සුක විනු ඇතැයි සිතම්.

ନେହାରନ ଜ୍ଞାନକୁଳ.

බෝදුගම වන්දිම නායක සේවීර

ବ୍ୟାକିଲିଖିତ କାହାରୁଙ୍କି ବ୍ୟାକିଲିପି କ୍ଷିରକାରୀଙ୍କ ଦେରଳାଏ ବୋଲ୍ଡନ ଲିଙ୍ଗକରୀବୁଦ୍ଧିରକି
ବିଷୟମିରାତିର କ୍ଷିରକାରୀ କ୍ଷିରକାରୀ କ୍ଷିରକାରୀ କ୍ଷିରକାରୀ କ୍ଷିରକାରୀ କ୍ଷିରକାରୀ

ශ්‍රී ලංකා දිර්මවතු ලමා පදන්ම,

ଶ୍ରୀମତୀ,

విషయాలు.

බුද්ධ ජයන්ති ත්‍රිපිඩික ග්‍රන්ථ මාලාව නැවත මූල්‍යාග කොට නොමිලේ
බෙදා නැරමේ මහා පුණ්‍ය කර්මය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කරානායක
වි.ජ.ම් ලෞකුඛණ්ඩාර මැතිතුමාගේ ඉල්ලම පරිදි
තායිවානයේ ප්‍රධාන සංස්නායක

ආචාර්ය බෝද්‍යාගම වන්දිම නාහිමියන්ගේ අනුගාසනා පරිදි
තායිවානයේ එකසත් සමුහ බෝද්ධ අධ්‍යාපන පදනම

මගින් බුද්ධ වර්ෂ 2549 (ණ. ව. 2005) දී ආරම්භ කරන ලද.

මෙම මහා පුණ්‍ය කර්මයේ දී ඉතු සිතින් තුවුනු කළ පහත සඳහන් මහා සංසරත්නය හා
උපකාරක ඩිජිතල් විශේෂයෙන් සිතිපත් කරමු.

- * පුරුෂ අය්තුවාලේ ක්‍රාණනය්ද නාහිමි
- * පුරුෂ තත්ත්වය්දාලමේ ඩිම්ලකිත්ත් නාහිමි
- * ආචාර්ය පුරුෂ පළුල්ලවිල සාරදු හිමි
- * ගාස්තුවේදී පුරුෂ දූෂ්‍යවැවේ පැයුදුක්‍රාකිත්ත් හිමි
- * දැරුණුපත් පුරුෂ තරගහලුල්පත පුහානය්ද හිමි
- * ගාස්තුපත් පුරුෂ නාගාධ අමරවිංග නාහිමි
- * ගාස්තුපත් පුරුෂ මධ්‍යාත ඩිම්ලසාර නාහිමි
- * පුරුෂ බිජෝන්දේ ඩිම්ලසිර හිමි
- * පුරුෂ පානදුරේ පසන්න හිමි
- * මූලිකා පුමනිපාල මැතිතිය
- * ජගත් පුමනිපාල මැතිතුමා
- * ආචාර්ය ප්‍රතීත් අභ්‍යන්දර මගත්මා
- * මෙදක්තර අරුණා රැබේල් මහත්මා
- * සුරිත් මොගොරී මහත්මා
- * රංජිත් අමරසිංහ මහත්මා
- * ගාමීනී කාරියවියම් මහත්මා
- * අධිනිතියු වන්දුදාය සුරියාරවිව මහත්මා
- * ආචාර්ය සෙනරත් විපෝෂන්දර මහත්මා
- * මහාචාර්ය වන්දු විශ්වමගමයේ මහතා
- * සිරියෙන හේරත් මැතිතුමා
- * විළුප්පා අභ්‍යවර්ධන මැතිතුමා

**සුත්‍රනත්මිවිධී
දිග්‍යනිකාගෝ
3. පාලිකවගෙයා**

**සුත්‍රනත්මිවිධීයෙහි
දික්සණිය
3. පාලික වගීය**

“තරාගතප්පටේදීතො හිකබව ධමම්විනයා විවටා විරෝධී,
තො පටිච්ඡතෙහා.”

“මහණෙනි, තරාගතයන් වහන්සේ විසින් දෙයනා කරන ලද ධම්ය
හා විනය විවාත වූයේ බබලයි. වැසුණේ තො ම බබලයි.”

(අඩිගුත්තරනිකාය, තිකත්පාත – හරණ්‍යාවය, 9 සූත්‍රය)

ප ලු න
CONTENTS

සංස්කාරක නිවේදනය	xxi
ත්‍රිපිටකසම්පාදක මණ්ඩලය	xxiii
සංඛ්‍යාපනය	xxv
සංකේත නිරූපණය	xxvii
පාලිහෝජිය	xxix
විෂයසූචිය	xxxi
පෙළ හා පරිවිතිනය-		2-545
ගාරාදීපාදසූචි 547-550
සංඛ්‍යාපනාමානුකූකුමණිකා 551-552
විසෙසපදනුකූකුමණිකා 553-582

සංස්කරක නිවේදනය

ශ්‍රීපිටක ප්‍රවත්තනයෙහි සූත්‍රාන්ක පිටකයට අයන් ආගමුග්‍රණයන් කෙරෙහි පළමුවැන්ත වූ දිස්ත්‍රිකායෙහි පාලිකවර්ග සංලක්ෂණ වූ මෙම තාත්‍ය භාගය බුද්ධිජයන් ශ්‍රීපිටකග්‍රහණමාලායෙහි තවත්තින් ප්‍රන්තය වෙයි.

දසබල ගුණයාපරිදිපක සූත්‍රයන් ප්‍රතිමණකිත වූ දිසාගමවරය සිංහල භාෂායන් තබන ලෙස ලකිකා බොඩිමණ්ඩලය විසින් ආරාධිත වූ අගුමහාප්‍රජාත්‍යාචිත බලන්ගොඩ ආනන්දමෙමෙනුය මහානායක සංවාල්පුද්‍රයන් වහන්සේ ධ්‍රීමාන්ත් විසින් ගම්පර වූ දිස්ත්‍රිකාය සිංහල පරිව්ත්තාය මැනුවින් සපුරා නිමහම කළහ. එහි ශිල්පක්‍රමකිවර්ග ලක්ෂණ ප්‍රථම භාගය 1962 දි ද, ඇත්තීයභාගය වූ මහාවරිය 1976 නොවැම්බර මාසයේ දි ද මුද්‍රණය වී ඇත. අවසාන පාලිකවරියෙන් යුත් මෙම කාත්‍යායනය තොයිතු පමණ ඉක්මනින් මෙසේ මුද්‍රණය කරවාලන්නට අවස්ථාව සැලැසීම භාග්‍යක් කොට සලකමිහි.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙහි කළක් උපකුලපත්‍රි සිවි ආනන්දමෙමෙනුය මහාසාධීරපාදයන් වහන්සේ සමස්ක ලකිකා අමරපුර මහාත්මිකායෙහි ප්‍රථම මහානායක පදනම් හෙබවුහ. පූරීපර දෙකිය භාෂා-නකුරයෙහි ජේක වූ ඔබ ශ්‍රීපිටක ධ්‍රීමාන්ත්‍යාචිත තැනු කොටගෙන බුරුමරට රජය විසින් ‘අගුමහාප්‍රජාත්‍යාචිත’ යන ගරු උපාධියෙන් සම්මානිත වූහ. බෙහුග්‍රෑත භාවයෙන් අනුන වූ උත්වහන්සේ දිස්ත්‍රිකායව්‍යභ්‍යනාය සඳහා සරල වූ සිංහල භාෂාරිතිය මෙහෙයු සැවී සුදින්ගේ පැසුපුමට කාරණ වෙති සිතමිහි.

දිස්ත්‍රිකාය පාඨගොඩනායෙහි දී කියි තැනෙක නිකායානකරිකායන්ගේ දියි ගමයෙහි- මහාවයු ආදි ග්‍රන්ථාහි එන කියි පාඨයක් ද අධ්‍යාපිත වශයෙන් යොදු ඇත. එහෙන් දුෂ්චිත පාඨ වශයෙන් ප්‍රකට ව පැනෙන බොහෝ පාඨාත්මකර අධ්‍යාපිතයෙනුද බැහැර කරන ලද්දේය. තවද කියි පොනෙක ‘‘ඉන්නී. වාහනා. කන්‍යා පුරිස්. වාහනා. කන්‍යා’’ යනාදි පාඨ දක්-වෙතුදු ‘‘බුද්‍යාන්‍යානනා’’ ආදි තැන්හි සෙයින් නිගෙහිත ලෞපණයෙහි සාමුහිය ද සලකා ලක්දිව ඇයුරුපරපුරෝහි එන පරිදි ‘‘ඉන්නීවාහනා. කන්‍යා පුරිස්වාහනා. කන්‍යා’’ යනාදි විසින් නිගෙහිත විශ්‍රුත පාඨ මේ සංස්කරණ-යෙහි යොදු ඇත. ‘‘ගරු. කරෝත්තන්’’ ‘‘ගරුකරෝත්තන්’’ යනාදි තැන්හිදු එබදු මැය. මෙසේ සංඛීතිසමාරුභ වූ බුද්ධිවතාය මැ නිගෙහි කරගැනීමට බුද්ධි-ජයන් ශ්‍රීපිටක සංස්කරණයෙහි දී භැම පරිග්‍රමයක් ම යොදු ඇති බව

සලකනු මැතිවේ. මෙහි ඇති වෙනත් ගෙයාස්ථාන අධිකාරී-යෙන් දත් හැකි වේ. මූද්‍යකායායීය සැකිතාක් ඉක්මනින් නිමහම කරවා-ලිම සඳහා ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ යායුගමධර පූර්ණ පැඹින් මහනේරවරුන්ගේ සහාය ද ඇති ව ආන්ත්‍රෑමෙනුය මහානායක සංචාරීයන් වහන්සේ මැතිරතුරු ව්‍යාපක වූ බව කාන්දනා පූර්වික ව සඳහන් කරමිහ.

තවද සම්බුද්ධියාසනයාගේ උදිජ්‍යයට අනිශ්චිත්‍ය පිළිට වන පරිභාෂ්‍ය වූ ත්‍රිපිටක පයායීජ්‍යා ව්‍යාපක කරවාලිම සඳහා ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රා-මාත්‍ර වර ගරු සිරිමාවෝ බණ්ඩාරනායක උත්තමාව දක්වන බලවත් ප්‍රසාදය හා අනුග්‍රහය ද, ගරු සංස්කෘතික අමාත්‍ය තැන්පත් වේ. ඩී. ගෙන්නකෝන් මැතිතුමන්ගේ උත්සාහය ද, ප්‍රයාස මුබයෙන් සඳහන් කරන අතර සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් නො. එච. ඇම්. සුමත්‍රාල මහතාණන්, සංස්කෘතික අධ්‍යක්ෂ පී. ඒ. අධ්‍යක්ෂ මහතාණන් හා සාම්ප්‍රදායික සංවර්ධන නිලධාරී නො. ඩී. අමරදස මහතාණන් ද මෙහි ලා සඳහන් කළ යුතු ය. සහකාර සංස්කෘතික අධ්‍යක්ෂ සේමපාල ජයවර්ධන මහතාණන් ත්‍රිපිටක මූද්‍යක තොපමාව අවසන් කිරීම සඳහා ස්වකිය විවේකය ද තොකකා යුතු ආගමහක්තිය මැ පෙරදැරි කොටගෙන ක්‍රියා කරන බව ප්‍රයාස පූර්වික වූ සඳහන් කළ යුතු ය.

දෙනිවල සිසර මූද්‍යකාලයාධිකාරී ඇස්. ඩී. සපරමාදු මහතාණන් ප්‍රමුඛ කායාමණ්ඩ්ලය ත්‍රිපිටක මූද්‍යක තොපමාව නිමහම කිරීමට දරන උදෙසාගය ද, ත්‍රිපිටක කාර්යාලය පිළිට කොළඹ මහානායක වාරිකා-රාමයෙහි භාරකාර ඇම්. ඒ. ආර්. සමරධීංහ මහතාගෙන් ත්‍රිපිටක සම්පාදකමණ්ඩලයට ද්‍රව්‍යයෙහි ලැබෙන උපස්තම්පය ද අනුස්මරණිය වේ.

සදේවක ලේකකාගට උහයාර්ථ සංයිතිය පිළිස පවත්නා අතිපරි-ඉඩ පර්යාජ්‍යාධර්මය ව්‍යාජත කරවාලිමෙහි යන්න දරන හැම පින්වත් සුදිහු ධර්මදාමය කුළුමෙයන් පූඛ්‍යාගි වෙත්වා'යි ආයාසනය කරමිහ.

මෙ වගට:

යාසනෝදයකාරී,
ලුම්ගම ලංකාන්ද ස්වරිත
ත්‍රිපිටකමණ්ඩලයේ ප්‍රධාන සම්පාදක

1976. 12. 10 වැනි දින,

ත්‍රිපිටක කායාලය

මහානායකවාරිකාරාමය

115, විශේෂීම මාවත

කොළඹ 7.

ශ්‍රීපිටක සම්පාදක මණ්ඩලය

උපදෙශක:

අයෙමහාපණ්ඩිත බලන්ගොඩ ආනන්දලෝකුය මහාතායක මහා සෑවිරපාදයන් වහන්සේ.

සහාපත්වී:

අනුරාධපුර බ්‍රූතිප්‍රාවක ධ්‍රීපියයෙහි (ඡිස්කු වියෙවිද්‍යාලයෙහි) අධිපති ත්‍රිපිටකවාගීවරාචාරි, කොරුගොඩ ශ්‍රී ඇන්තාලොක දක්ෂිණ ලබායෙහි ප්‍රධාන සංඝනායක සෑවිරයන් වහන්සේ.

ප්‍රධාන සම්පාදක:

මොල්ලිගොඩ, ප්‍රවිතනාදය පිරිවෙන්ති උපප්‍රධානාචාරි, ත්‍රිපිටක වාගීවර, රාජකීය පණ්ඩිත ලුමාගම ශ්‍රී ලඛිතන්දු-කොට්ටෙ ශ්‍රී කළුණුණි සාම්ප්‍රේදාලී මහා සංඝසංජායයෙහි අනුතායක සෑවිරයන් වහන්සේ.

සම්පාදක:

ඡාස්තුපත්, විද්‍යාවිශාරද, රාජකීය පණ්ඩිත, රද්දුල්ලේ සිරි පැක්කුලාක - ශ්‍රී කළුණුණි සාම්ප්‍රේදාලී මහාසංඝසංජායයෙහි අනුතායක සෑවිරයන් වහන්සේ.

ඡාස්තුපත්, විද්‍යාවිශාරද, රාජකීය පණ්ඩිත, ටෙවරුවේ සිරි අමනාමද්ස්සි බටහිර දියායෙහි ප්‍රධාන සංඝනායකසෑවිරයන් වහන්සේ.

හිඹුලේ - මාකඩ්වර විභාරාධිපත් රාජකීය පණ්ඩිත, කරජමිපිටිගොඩ සිරි සුමනසාර සෑවිරයන්වහන්සේ.

කොළඹ, ත්‍රිකිරිගස්සායේ අගොකාරාමාධිපත්, රාජකීය පණ්ඩිත, කරදන පැක්කුලබාර තායක සෑවිරයන් වහන්සේ.

ලෙබකාධිකාරී:

කොළඹ, ගෙංධාලොක මාවතක් ගෙංධාලොක විභාරාධිපත්, පණ්ඩිත, දෙරගමුවේ සිරි ධමමපාල - කොළඹ පළාතේ ප්‍රධානසංඝනායක සෑවිරයන් වහන්සේ.

සංඝපනය

මෙහි පළමු දෙවැනි කාණ්ඩ දැක්වීම් ම සංඝපන ඇති බැවින් මෙයට විශේෂ සංඝපනයක් අවශ්‍ය නොවේ. සූත්‍ර සාරාංශය පමණක් මෙහි දැක්වේ.

1. පාලික සූත්‍රය. සූතක්බන්ත නම් පැවිද්ද බුදුරජන් අග්‍රජඳුජය නොපනවනුයි කළ දෙපාරෝපණය, ඔපු කොරක්බන්තය නම් බලු තව්‍යාචන පැහැදිම්, සූතක්බන්තය කළාරමටවුක නම් අවෙලක යන් කර යුතු, අවෙලක පාලිකපූත්‍රය ගේ මිගබස් දැඩිම්, බුදුරජන් අග්‍රජඳුජය ලොකාත්පන්ති වංශ කරාව පැහැදිලි කිරීම. හෘත්ව-ගොත්ත පිරිවැටියාගේ ප්‍රසාදය පහළ කිරීම යන මෙනෙක් දැ මෙහි දැක්වේ.
2. උදුම්බරික සූත්‍රය. තපෙපූතුප්‍රසාව පරිපූරණ වන සැටි තරාගත-වරුන් පනවන පිළිවෙන් මග තපෙපූතුප්‍රසාවට වඩා උසස් බව මෙහි ප්‍රකාශිත ය.
3. වනුවරින් සිංහනාද සූත්‍රය. මෙහි දැඩ්ජනෙම් සක්විති රජුගේ පූවන ලොවී දිලිංගබව නිසා සොරකම ද, එය නිසා ප්‍රාණසාතය ද, එය නිසා බොරු කිම ද, බොරු කිම වැඩිම නිසා කේලාම කිම ද එසින් පසු කාමලිප්‍රසාදය ද එයට පසු එරුෂ ව්‍යවහාර හා සම්පූලාප ද එයට පසු අභිධියා ව්‍යාපාද ද එයට පසු දැනවීසුනු මිථ්‍යාඛ්‍යිය ද එසින් පසු අධිර්මරාග විෂම ලොහ හා මිථ්‍යාධ්‍යිම ද පහළ වී වැඩි හිය සැටි ද මේ සැම අකුගලයක් ම වැඩි යන් යන් ආයුෂ පිරිඹුණු සැටි ද අකුසල් වැඩි යුමෙන් දස හවුරුදේද තෙක් ආයු පිරිහිම ද ඒසමයෙහි අව්‍යවලින් මිනිසුන් ලනුන් මරා ගැන්ම ද ඉතිරි වූ ජනයා ගේ පරපුර තුමයෙන් ප්‍රාණසාතාදියෙන් වැළැකීම ද එසින් පරමායුණ වැඩිම ද අන්තයේදී පරමායුණ අසුදහස් හවුරුදේද නැගි සමයෙහි මෙතේ බුදුරජන් පහළ වීම ද දැක්වානු මෙයට පසු පැවිද්දූ ආත්මගරණ ව වසන සැටි ද, පැවිද්දූ ගේ ආයුණ වර්ණ සැප බල ප්‍රභා ද විස්තර කැරීණ.
4. අග්‍රජඳුජ සූත්‍රය. බුමුණන් ගේ කුලවාදය සඳහස් බව, කුලයෙන් නොව කුසල් දහමින් ම මිනිසා පිරිසිදු වන බව, සහනෙහි පැවිදි වූවූ බුද්ධපූත්‍ර වන නියාව, අග්‍රජඳුජය (ලොකාත්පන්ති වංශ කරාව), සතර වර්ණයන් පහළ වීම ධර්මයෙන් ම කෙනහු ග්‍රෑශ්‍ය වන නියාව යන මෙතෙක්දැ මෙහි දැක්වානු.

5. සම්පසාධනීය පූත්‍රය. තමන් භාග්‍යවතුන් වහන්සේ කොරෝනි පැහැදුණු කරුණු භාග්‍යවතුන් වහන්සේ කොරෝනි පැවැති අනුකූලිය ධර්ම සැරිපුත් තෙරුන් විදුල නියව මෙහි දැක්වේ.
6. පාසාදික පූත්‍රය. නිර්ගුණීක ආත පූත්‍රයන් මළ රසු ඔවුන් සටවන් ගේ හේදය, අසම්බක් සම්බුද්ධ ගාස්තාභු ගේ ගාසනයේ අපරිපූරණන්වය සම්බක් සම්බුද්ධ ගාස්තාභු ගේ ගාසනයේ පූරණන්වය, සත්ත්වීස් බේස් පැකි දහම අන්තොවුවන් තාගත දෙස්, ඒවාට පිළිතුරු පූබල්ලිකාභුමයාය තථාගතයන් වහන්සේ විදුරන තොවදුරන දැ, අභ්‍යන්තරීයයෝ, අභ්‍යන්තරීය ප්‍රහාණය - මෙමක් දැ මෙහි සට්‍රියිස්තර ව දැක්වේ.
7. ලක්ෂණ පූත්‍රය. සක්විනි රසුන්ගේ ද ලොවුතුරු බුදුරසුන්ගේ ද ගතැ පිහිටන දෙකිස් මණ්ඩපින් ලකුණු ද ඒවා ඇති වීමට කාරණ පු ගුණ ධර්ම ද ඒවායේ අනුසස් ද යන මෙමක් ද මෙහි දැක්වේ.
8. සිහාලාවාද පූත්‍රය. සිහාලක ගෘහපති පූත්‍රයට විදුල ගිහි විනය සට්‍රියිස්තර ව මෙහි දැක්වේ.
9. ආචාර්‍යාචාරීය පූත්‍රය. ගිඳුකුල පටිවෙහි වසනා බුදුරසුන් වෙතට එක් රයෙක සිවුවරම දෙවියන් සපිරිවරින් ආ නියාව ද වෙසවුණු රසු විපස්සී බුදුරසුන් පටන් කොට අප බුදුරසුන් තෙක් සිටි සන් බුදුරසුන් ගේ නම ඇතුළත් කොට, සිවුපිරිසේ ආරක්ෂාව සඳහා රසුය පිරින බුදුරසුන් හමුවේ පැවැසු නියා ව ද බුදුරසුන් එය අනුමත කොට, හික්කු හික්කුණ් උපාසක උපාසිකාවන් විසින් යක්ෂාත දෙප නිලාරණය පිණිස එය පූහුණු කරන සේ විදුල නියා ව ද මෙහි දැක්වේ.
10. සඩ්ගිනි පූත්‍රය. බුදුරසුන් ගේ තියෙශ්‍යයන් සැරිපුත් මහතෙරුන් විදුල දේශනාවෙකි. මෙහි එකක දේවික ප්‍රික වතුජකාදී වශයෙන් බුදුරසුන් විදුල දහම පරිවිශ්ච කොට දැක්වේ.
11. දසුන්තර පූත්‍රය. එක දෙක තුන ආදි විසින් බුදුරසුන් විදුල දහම වර්ග වශයෙන් බෙදා සැරිපුත් මහතෙරුන් විසින් මෙ පූත්‍රය විදුරණ ලදී.

මමයට,

බලන්ගොඩ ආනන්ද ගෙමෙනුය ස්ථාවර

ශ්‍රී වන්දුගේඛබරාරායමය,

වටයවත්ත පාර,

මහරගම.

1976-12-17.

සංග්‍රහ නිරුපණය

ඩී. සිංහල පුස්කොලු පිටපත්

සිමු. සිංහල මූලික දියනිකාය

මජය. බුදුම ජවහලඩිනිසාධික දියනිකාය

යා. ස්‍යාම-තායෝජකර මූලික දියනිකාය

කා: කාලීයෝජකර දියනිකාය

PTS. Pali Text Society Edition

THE PALI ALPHABET

IN SINHALA CHARACTERS

VOWELS

අ	ආ	ඇ	ඉ	ඊ	උ	ඌ	ඍ	ඏ	එ
---	---	---	---	---	---	---	---	---	---

CONSONANTS

කka	කkha	ගga	සgha	චna			
චca	ජcha	ජja	ඡvija	ජුnja			
ඩඹa	ඩඩha	ඩඩa	ඩඩha	ඩඩa			
තta	ඖtha	දda	ධdha	තna			
ඡpa	ඡpha	බba	ඡbha	ඡma			
යya	රra	වva	සsa	හha			
ලla	වvla	වvva	ලla	ංm			
කka	කාkā	කිki	කිkī	කුku	කුkū	කෙke	කොko
කkha	කාkhā	චිkhi	චිkhi	ඡුkhu	ඡුkhu	ජෙkhe	ජෙkho
ගga	ගාgā	ගිgi	ගිgi	ඡුgu	ඡුgu	ගෙge	ගෙgo

CONJUNCT - CONSONANTS

කකkka	කකක්kka	ඡකක්kka	ඡකක්tra	මඡmpa
කකkkha	කකක්kkha	ඡකක්ddha	ඡකක්dda	මඡ, mba
කකkyā	කකක්kyā	ඡකක්ddha	ඡකක්ddha	මඡmbha
ත්kri	ත්kri	ඡ්ch, නchā	ඡ්dra	මමmma
කකvva	කකvva	ඡ්ch, නja	ඡ්dva	මඡmbha
ත්akhya	ත්akhya	ඡ්chකන්jha	ඡ්dhvva	යය, යයyya
ත්akhva	ත්akhva	ටට්ta	නකnta	යෙyha
යාggā	යාggā	ටඅ, ඔළ්ha	ඡ්ntha	ලලlla
යාggħa	යාggħa	චඩddha	ඡ්nda	ලෙlyā
බකnka	බකnka	චඩddha	ඡ්ndha	ලෙlha
ග්grā	ග්grā	ඡකක්kna	නකnna	මෙwha
බකnkhā	බකnkhā	ඡකක්kta	නකnha	ස්saa
බකnghā	බකnghā	ඡකක්kha	පපpa	සමsma
බකnghā	බකnghā	ඡකක්tā	පපpha	සවsva
වකccā	වකccā	නකnta	බබba	හමhma
වකccha	වකccha	නකntha	ඡකbbha	වවhva
ජ්jja	ජ්jja	චිtvā	ඡbra	ලෙlha
ජ්jħħa	ජ්jħħa	චිtvā	එmpa	

ං	ඇ	ඉ	උ	ඌ	ඍ	ඏ	එ
---	---	---	---	---	---	---	---

විෂය සූචිය
පාරිකවයෙකා

1.	පාරික සුත්‍ර...	2
2.	ලදුමකරික සිහනාද සුත්‍ර...	58
3.	වක්කවත්තීසිහනාද සුත්‍ර...	96
4.	අගෝස්ජ සුත්‍ර...	137
5.	සම්බසාදනීය සුත්‍ර...	166
6.	පාසාදික සුත්‍ර...	194
7.	ලක්ඩිජ සුත්‍ර...	236
8.	සිගාල සුත්‍ර...	288
9.	අාචානාවීය සුත්‍ර...	312
10.	සඩිනි සුත්‍ර...	352
11.	දුළුකුර සුත්‍ර...	468

සුත්‍යනත්වපිටකේ
දීම් තිබිකා ගෙයා
(කතිගෙයා හාගෙයා)
ජාපිකවගෙයා

සුත්‍රනකාලීන

දිග්‍යනිකාගෝ

තත්‍ය හාගෝ

පාලිකාවගෝගා

නෑමොනයෙහි භගවතේ, අරහතෝ
සම්මා සමඛ්‍යාධියෙහි

1

පාලිකාසුත්‍යන්.

එව්. මේ සුත්‍ර. එක්. සමය. හගවා මලෙපු විහරත්, අනුපියා
නාම මලෙනා. නිගමො.

අප බො හගවා පුබේත්‍රක්‍රියය¹ නිවාසයන්, පනත්වීවරමැදය
අනුපියා² පිණ්ඩාය පාවිසි. අප බො හගවත්තා එතදහායි:
“අනිප්‍රාගෝ බො තාව අනුපියාය³ පිණ්ඩාය වරිතු, යහනුනාහා
යෙන හගුවගෝනයෙහිය පරිඛාරකක්‍රිය ආරාම්, යෙන හගුවගෝනයෙහි
පරිඛාරකා, තෙනුපසඩිකාමෝයානත්.”

2. අප බො හගවා යෙන හගුවගෝනයෙහිය පරිඛාරකක්‍රිය ආරාම්
යෙන හගුවගෝනයෙහි පරිඛාරකා, තෙනුපසඩිකාම්. අප බො හගුව.
ගෝනයෙහි පරිඛාරකා, හගවත්තා. එතදහාවි: “එතු බො සහනය
හගවා. ස්වාගත්. සහනය හගවත්තා, විරස්‍ය. බො සහන හගවා, ඉම්
පරියායමකායි යදිදා ඉදායමනාය. නිසිදතු සහන හගවා, ඉදායනා.
පක්‍රූතිත්තත්ත්වත්.” නිසිදි හගවා පක්‍රූතිත්ත ආසන්. හගුවගෝනයෙහි⁴ එ
බො පරිඛාරකා අක්‍රූතර. නිව්. ආසන්. ගැහන්, එකමන්. නිසිදි.

-
1. පාඨයා වශයෙහි (පිටු)
 2. අනුපියා (යා), අනුපිය. (යාම්)
 3. අනුපිය. (යාම්)

සූත්‍රාන්ත්‍යපිටකගෙයි දික්සැගිය

තංතීය හාගය

ඒ හාගුවත් අහිත් සම්බන්ධම්බුද්ධියන් වහන්සේට
නමස්කාර ගෙව,!

පාඨික වගීය

1

පාඨික සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි හාගුවතුන් වහන්සේ, මල්ල රටු - මල්ලයන්ගේ අනුපියා නම යම නියමගමක් විද - එහි වැඩ විසනා සේක.

එ කලු හාගුවතුන් වහන්සේ පෙර වරුයෙහි හැද පෙරෙවැ පාසිවුරු යෙනා, අනුපියා නිගමයට පිඩු පිණිස වන් සේක. එ කල්හි (එසේවඩිනා) හාගුවතුන් වහන්සේට ‘අනුපියා නිගමයෙහි පිඩු පිණිස හැඳිරෝන්නාට තවම ඉතා උදා උදා ය. මේ හාඛවගෝනු පිරිවැජ්රා ගේ අරමට, හාඛව-ගෝනු පිරිවැජ්රා කර, හියම වීම නම යෙහෙකු’ යි මේ සිත විය.

2. ඉක්බින්තෙන් හාගුවතුන් වහන්සේ හාඛවගෝනු පිරිවැජ්රා ගේ ආරමය යම කුළෙනාක ද, හාඛවගෝනු පිරිවැජ්රා යම කුළෙනාක ද, එ කුළෙනාට වැඩි සේක. එකල්හි හාඛවගෝනු පිරිවැජ්රා තෙම හාගුවතුන් වහන්සේට ‘වහන්ස, හාගුවතුන් වහන්සේ මෙහි වඩිනා සේක් එය; වහන්ස, හාගුවතුන් වහන්සේ මෙහි වැඩි සේ මැනවි, වහන්ස, හාගුවතුන් වහන්සේ අද මෙහි වැඩියේ බොහෝ කළකට පසු යැයි; වහන්ස, හාගුවතුන් වහන්සේ වැඩියිලිනා සේක් එය; මේ අස්තෙනක් පනවන ලද්දේ එවි යැයි මේ විවන කිය. පනවන ලද අස්තෙනක් හාගුවතුන් වහන්සේ වැඩි සූත් සේක. හාඛවගෝනු පිරිවැජ්රා එක්තරා මිටි අස්තෙනක් යෙන පසක ඉදාගත.

1. ‘මෙහි විධින්හාට ඇ යම විරෝධ් (ආචාර්ය, වික්‍රීති) යොදා ගන් ගැන් ද එ බොහෝ කළපකින්’ යුතු පදම අරුමි.

3. එකමනා නිසිනෙනා බො හගකවගොනේයා පරිඛාරකෙ, හගවනා එන්ද්‍රවාච:

“පුරිමානී හනෙන දිවසානී පුරිමතරානී සුනකඩෙනා, ලිව්‍යවිපුලනා; යෙනාහා තෙනුපසබකම්, උපසඩිකම්නා, ම. එතද්‍රවාච: ‘පවචකානා’දී මයා හගකව හගවා, නානාහා හගකව හගවනා උදිස්ස විහරාම්’න්. කලටත් හනෙන තලේච, යථා සුනකඩෙනා ලිව්‍යවිපුලනා අවවා?”න්.

4. “තලේච බො එතා හගකව යථා සුනකඩෙනා ලිව්‍යවිපුලනා අවවා. පුරිමානී හගකව දිවසානී පුරිමතරානී සුනකඩෙනා ලිව්‍යවිපුලනා යෙනාහා තෙනුපසබකම්. උපසඩිකම්නා, ම. අභිවාදෙන්වා එකමනා නිසිදී. එකමනා නිසිනෙනා බො හගකව සුනකඩෙනා ලිව්‍යවිපුලනා ම. එතද්‍රවාච: ‘පවචකාම්’දානාහා හනෙන හගවනා, නාහා හනෙන හගවනා උදිස්ස විහරිස්සාම්’න්. එව්. වුතෙක අහා හගකව සුනකඩෙනා ලිව්‍යවිපුලකා එන්ද්‍රවාච:

“අපි තු ත්‍යාහා සුනකඩෙනා එව්. අවවා: එහි නව් සුනකඩෙනා, මම. උදිස්ස විහරාම් න්?”

“නො ගෙතා හනෙන.”

“නව් වා පන ම. එව්. අවවා: අහා හනෙන හගවනා උදිස්ස විහරිස්සාම් න්?”.

“නො ගෙතා හනෙන.”

“ඉති කිර සුනකඩෙනා තොටාහනා වදුම්:

එහි නව් සුනකඩෙනා මම. උදිස්ස විහරාම්න්. නපි කිර ම. නව්. විදෙසි: අහා හනෙන හගවනා උදිස්ස විහරිස්සාම් න්. එව්. සහනා මොසපුරිස ලකා සනෙනා ක. පවචාවිස්සාම්? පස්ස මොසපුරිස යාවක්¹ ගෙ ඉදා අපරදිනන්.”

5. “න හි පන මේ හනෙන හගවා උත්තරීමනුසාධිමමා ඉදිධිපාවිහාරිය. කරෝන්”න්.

“අපි තු ත්‍යාහා සුනකඩෙනා එව්. අවවා: එහි නව් සුනකඩෙනා, මම. උදිස්ස විහරාම්, අහනෙන උත්තරීමනුසාධිමමා ඉදිධිපාවිහාරිය. කරෝසාම් න්?”

1. නාහා, පිටු, PTS.

2. සාච්‍ය (මෙසා)

3. එකත් පස් වැ සූත්‍රනාවු ම හාඩ්ටෝර්තු පිරිවැඹු තෙමේ හාගා-විඛන් වහන්සේට මේ බස් පැවැසිය:

“වහන්ය, පෙර දචු, බොහෝ පෙර දචු, ලිව්ජවිරාජපුත්‍ර සූත්‍රක්බන්ත තෙමේ මා වෙත ආයේය. අවුත්, හාඩ්ටිය, දැන් මා විසින් හාගාවතුන් වහන්සේ පරිත්‍යක්ත සේක. මම හාගාවතුන් වහන්සේ යෙන් වෙන් විමි. හාගාවතුන් වහන්සේ උදෙසා නො වෙසම් යි මට සැල කෙලෙෂය. වහන්ස, කිමෙක් ද? මෙය ලිව්ජවිපුත්‍ර සූත්‍රක්බන්තයා කි සේ ම විද?” (යනු යු)

4. “හාඩ්ටිය, මෙය ලිව්ජවිපුත්‍ර සූත්‍රක්බන්තයා කි සේ ම විය. හාඩ්ටිය, පෙර දචු බොහෝ පෙර දචු, ලිව්ජවිපුත්‍ර සූත්‍රක්බන්තයා, මා වෙත ආයේය, අවුත් මා වැද, පසෙක ඉද ගත්තේ ය, එසේ සූත්‍රන් ම “වහනාය, මම දැන් හාගාවතුන් වහන්සේ හැරපියා යෙමි, වහන්ස, මම හාගාවතුන් වහන්සේ උදෙසා නො වසන්නෙමි” යි කි ය. හාඩ්ටිය, ඔහු මෙයේ කි කලු, මම ඔහු අමතා,

‘සූත්‍රක්බන්තය, නො මෙහි එව, මා උදෙසා වසව’ යි මම තට කිමි ද?’ යි

ඔහු පුරවුත්ම්.

‘වහන්ස, එසේ වූ කරාවෙක් නො වී යු’ යි රේ කි ය.

“නො හෝ මට ‘මම හාගාවතුන් වහන්සේ උදෙසා වසන්නෙමි’ යි කිහි ද?” යි පුරවුත්ම්.

‘වහන්ස, මෙයේ වූ කරාවෙක් ද නො එ’ යු යි රේ කිව.

“සූත්‍රක්බන්තය, මෙයේ ‘මෙහි එව මා උදෙසා වසවු’ යි මම තට නො ම කිමි. ‘මම හාගාවතුන් වහන්සේ උදෙසා වසන්නෙමි’ යි නො ද මට නො කි ය. හිස් මිනිස, මෙයේ ඇති කලු, නො කවරක් වතුයෙහි, කවරක්පූ හැරපියා යෙහි ද? හිස් මිනිස, මෙහි ලා කා කෙලෙෂ කොතරම් වහන් වරගෙක් ද? යි සලකා බලව’ යි මම ඔහුට කිමි.

5. එවිටැ, ‘වහන්ස, හාගාවතුන් වහන්සේ මට උතුරුමිනිස් දාමින් පෙළහර නො කරන සේකු’ යි සූත්‍රක්බන්තයා කි ය. එවිටැ

‘සූත්‍රක්බන්තය, නො එව, මා උදෙසා වසව, මම තට උතුරුමිනිස් දාමින් පෙළහර කරන්නෙමි’ යි කා අමතා මම කියෙමි ද?’ යි ඔහු පුරවුත්ම්.

“තොත් හෙතා හතෙනා.”

“නු. ව පන ම. එච්. අච්ච්:

අහං හතෙනා හගවතනා උදිස්ස විහරිස්සාමි, හගවා මේ උත්තේ
මනුස්සයිමතා ඉදිපාටිහාරිය. කරිසාත් ති?”

“තොත් හෙතා හතෙනා.”

“ඉති කිර පුනාකඩතක තොවාහතනා වදම්: එහි නු. පුනාකඩතක,
මම. උදිස්ස විහරාහි, අහතෙන උත්තරිමනුස්සයිමතා ඉදිපාටිහාරිය.
කරිස්සාමි ති. න පි කිර ම. නු. වදයි: අහං හතෙනා හගවතනා
ශ්‍රේෂ්ඨ විහරිස්සාමි, හගවා මේ උත්තරිමනුස්සයිමතා ඉදිපාටිහාරිය.
කරිස්සාමි ති. එච්. සතෙනා මොසපුරිස තො සතෙනා කා. පවතාවිකඩයි?
තං කිමලක්කුදය පුනාකඩතක? කතෙ වා උත්තරිමනුස්සයිමතා ඉදිපාටි-
හාරිය අකතෙ වා උත්තරිමනුස්සයිමතා ඉදිපාටිහාරිය, යස්සෝය
මයා ධිමතා දෙයිතො සො නියුතාත් තකකරස්ස සම්මාදුකඩතකයායා?” ති.

“කතෙ වා හතෙනා උත්තරිමනුස්සයිමතා ඉදිපාටිහාරිය අකතෙ වා
ශ්‍රේෂ්ඨ විහරාහි, අහතෙන අගෙකුදය හගවතා ධිමතා, දෙයිතො
සො නියුතාත් තකකරස්ස සම්මාදුකඩතකයායා” ති. “ඉති කිර පුනාකඩතක
කතෙ වා උත්තරිමනුස්සයිමතා ඉදිපාටිහාරිය අකතෙ වා උත්තරිමනුස්ස-
යිමතා, ඉදිපාටිහාරිය, යස්සෝය මයා ධිම මම, දෙයිතො සො නියුතාත්
තකකරස්ස සම්ම දුකඩතකයායා ති, තතු පුනාකඩතක ක්. උත්තරිමනුස්ස-
යිමතා ඉදිපාටිහාරිය. කතං කරිස්සාමි? පස්ස මොසපුරිස යාවක් තෙ
ඉදා අපරදිතත් ති.”

6. “න ති පන මේ හතෙනා හගවා අගෙකුදය පක්කුදපෙත්” ති.

“අපි තු ත්‍යාහං පුනාකඩතක එච්. අච්ච්. එහි නු. පුනාකඩතක මම.
ශ්‍රේෂ්ඨ විහරාහි, අහතෙන අගෙකුදය පක්කුදපෙස්සාමි ති?”

“තොත් හෙතා හතෙනා.”

“නු. වා පන ම. එච්. අච්ච්: අහං හතෙනා හගවතනා උදිස්ස
විහරිස්සාමි, හගවා මේ අගෙකුදය පක්කුදපෙස්සාමි ති?”

“තොත් හෙතා හතෙනා.”

“ඉති කිර පුනාකඩතක තොවාහතනා වදම්:

'වහන්ස, මෙය එසේ නො ම වි' යැයි සුනක්ඛත්තයා කි ය.

'භාග්‍යවතුන් වහන්සේ මට උතුරුලීනිස්දහමින් පෙළහර කරන්' යි සිතා, මම භාග්‍යවතුන් වහන්සේ උදෙසා, වසන්නොම්' යි ද නො' මට නො කිහි. මෙසේ ඇති කළු, හිස මිනිස, තෙව් කට්ටරක් ව්‍යුහයෙහි කට්ටක්ෂු හැරපියා යෙහි ද? සුනක්ඛත්තයා, ඒ කිමු යි සිතිහි ද? උතුරුලීනිස්දහමින් ඉදු පෙළහර කළ ද නො කළ ද, යම් දුක්වැනැයුමක් පිණිස ම, විසින් දහම දෙසන ලද නම්, එය ඒ දහම පරිදි පිළිපදනාභුව මොනොවට දුක් නාසනු පිණිස පවත්නේ ද?' යි මම පුළුවුන්ම්.

'වහන්ස, උතුරුලීනිස දහමින් පෙළහර කළත් නොකළත් යම් දුක්-වැනැයුමක් පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් දහම දෙසන ලද නම්, ඒ දහම එය වූ පරිදි පිළිපදනාභුව මොනොවට දුක් නාසනු පිණිස පවත්නේ' යැයි සුනක්ඛත්තයා කි ය.

'සුනක්ඛත්තයා, මෙසේ කළු උතුරුලීනිස දහමින් පෙළහර කළ ද නො කළ ද, යම් දුක්වැනැයුමක් පිණිස මා විසින් දහම දෙසන ලද නම්, එහි කි පරිදි පිළිපදනාභුව එය මොනොවට දුක් නාසනු පිණිස පවත්නේ නම්, උතුරුලීනිස දහමින් ඉදුපෙළහර කරන ලදෝයේ කට්ටර නාම වැඩින් පිදු කරන්නේ ද? හිස මිනිස, මෙහි කා කෙලෙළු කොතරම මහ වරදුක් ද? යි බලව්' යි මම කිමි.

6. 'වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ලෝකෝත්පත්ත් වංශකථාව නො ම ව්‍යරන සේකු' යි සුනක්ඛත්තයා කි ය.

'සුනක්ඛත්තයා, තෙව් මෙහි එව, මා උදෙසා වස, මම තට ලෝකෝත්පත්ත් වංශකථාව කියන්නොම්' යි මම තට කිම දු?' යි

මම ඔහු පුළුවුන්ම්.

'වහන්ස, එ වැනි බසක් නො ව්‍යුන සේකු' යි හේ කි ය.

'භාග්‍යවතුන් වහන්සේ මට ලෝකෝත්පත්ත් වංශකථාව ව්‍යරන්' යි-භාග්‍යවතුන් වහන්සේ නිසා වසන්නොම්' යි හෝ තෙව් මට කිහි දු?' යි

මම ඔහු පුළුවුන්ම්.

'වහන්ස, එවැනි බසක් නොකිම්' යි හේ කිව්.

“එහි තු. සුනක්කිතා මම් උදිස්ස විහරාහි, අහනේ අගුණක්ද. පක්කදුපෙස්සාම්” නි. න පි කිර ම. තු. වදේසි: අහා භගන්තා භගවත්තා උදිස්ස විහරිසාම්, භගවා මේ අයෙක්ද. පක්කදුපෙස්සාම් නි. එව්. සන්නා මොසපුරිස කො, සන්නා ක්. පවත්විකැපි? ත්. කිමලුස්සයි සුනක්කිතා? පක්කදුනේ වා අගුණක්ද අපෙක්ෂාතෙක වා අගුණක්ද යස්සන්වාය මයා ධිමෝ, දේසිනො, සො නියුත් තක්කරස්ස සම්ම දුක්කිඩායා?” නි.

‘පක්කදුනේ වා භගන්තා අගුණක්ද අපෙක්ෂාතෙක වා අගුණක්ද, යස්සන්වාය භගවත්තා ධිමෝ, දේසිනො, සො නියුත් තක්කරස්ස සම්ම දුක්කිඩායා’ නි.

‘ඉති කිර සුනක්කිතා පක්කදුනේ වා අගුණක්ද අපෙක්ෂාතෙක වා අගුණක්ද, යස්සන්වාය මයා, ධිමෝ, දේසිනො, සො නියුත් තක්කරස්ස සම්ම දුක්කිඩායාය. තතු සුනක්කිතා ක්. අගුණක්ද. පක්කදුතා කරිස්සනි?. පස්ස මොසපුරිස යාවක්ව තේ ඉදා අපරදිං. අනෙකපරියා-යෙන බො තේ සුනක්කිතා මම විණෝණ් භාසිනො, වජ්ඛීගාමේ: ඉතිපි සො භගවා අරහා. සම්මසමුද්‍රයේදී, විජ්ජාවරණසම්පෙනෙනා සුගනො, ලොකවිදු අනුත්තරෝ, පුරිසදමසාරපි යන්වා දෙව්මතුසානා-මුද්‍රයේදී, භගවා නි. ඉති බො තේ සුනක්කිතා අනෙකපරියායෙනා මම විණෝණ් භාසිනො, වජ්ඛීගාමේ.

අනෙකපරියායෙන බො තේ සුනක්කිතා ධිමෝස්ස විණෝණ් භාසිනො වජ්ඛීගාමේ; සවාක්ෂිතා භගවත්තා ධිමෝ, සන්දිලියිකො, අකාලිකො එහිපසිකො, ඔපනායිකො: පවත්තා වේදිනිබො, විස්සුස්ථාහි” නි. ඉති බො තේ සුනක්කිතා අනෙකපරියායෙන ධිමෝස්ස විණෝණ් භාසිනො, වජ්ඛීගාමේ: සුපටිපනෙනා² භගවත්තා සාචකසබො, උප්පාපටි-පනෙනා භගවත්තා³ සාචකසබො, ශ්‍යායපටිපනෙනා⁴ භගවත්තා සාචක-සබො, සාම්විපටිපනෙනා භගවත්තා සාචකසබො, යදිදා. වනනාර් පුරිසයුගානි අවධා පුරිසපුගාලා, එස භගවත්තා සාචකසබො, ආපු-ගෙන්යෙයා, පාපුගෙන්යෙයා දක්කිගෙන්යෙයා අක්කලිකරුහියා, අනුත්තර-පුක්කදුක්කිඩාන්. ලොකස්ස නි. ඉති බො තේ සුනක්කිතා අනෙකපරියා-යෙන සබ්බස්ස විණෝණ් භාසිනො, වජ්ඛීගාමේ. ආරෝව්‍යාම් බො තේ සුනක්කිතා පටිවේද්‍යාම් බො තේ සුනක්කිතා, භට්ස්සන්නී බො තේ සුනක්කිතා වනනාර්: නො විස්ති සුනක්කිතා ලිව්ජවිපුනෙනා සමණ ගොතුමේ මූහුමටියා. වරිතු. සො අවිසහන්තා සික්කා. පවත්ක්කාය සිනායාවනෙනා නි. ඉති බො තේ සුනක්කිතා භට්ස්සන්නී වනනාර් නි. එව්. බො භගුව සුනක්කිතා ලිව්ජවිපුනෙනා මයා වූවමානා අපක්කමේ ඉමස්මා ධිමෝවා යටා ත්. ආපායිකො, තෙරයිකො.

1. ඔපනායිකො (මරසා)
2. සුයටිපනෙනා. (මරසා)
3. උප්පාපටිපනෙනා, (මරසා)
4. ඇඟපටිපනෙනා. (මරසා)

‘සුනක්බත්තය, මම ද ‘මෙහි එව, මා උදෙසා වසව, මම තට ලොකෝත්පත්ති වංශකරාව කියන්නෙම්’ යි මෙසේ නො කිමි. තෝ හෝ ‘භාග්‍යවත්තන් වහන්සේ මට ලෝකෝත්පත්ති වංශකරාව විදුරති. මම ඔබ උදෙසා වසන්නෙම්’යි නො කියෙහි. හිස් මිනිස, මෙසේ ඇති කලැ තෝ කවරෝක් වනුයෙහි කවරක්ෂු පියා යෙහි ද? සුනක්බත්තය, ඒ කිමැ යි සිතයි ද? ලෝකෝත්පත්ති වංශකරාව කිව්ත් නොකිවත්, යම් දුක්වැනැයිස්-මක් පිණිස මා විසින් දහම දෙසිනි නම්, ඒ දහම එය අනුව පිළිපදනාභුව මොනොවට දුක්නැයිම පිණිස නො පවත්නේ ය?’ යි මම දුඩුවුත්ම්.

‘වහන්ස, ලෝකෝත්පත්ති වංශකරාව විදුල ද නො විදුල ද, යමක් පිණිස භාග්‍යවත්තන් වහන්සේ විසින් දහම දෙසිනි නම්, ඒ දහම එය අනුව පිළිපදනාභුව දුක්වැනැයිම පිණිස පවත්නේ යි’ යි සුනක්බත්තයා කි ය.

එවිට, ‘සුනක්බත්තය, මෙසේ ලෝකෝත්පත්ති වංශකරාව කිව ද නො කිව ද, යමක් පිණිස මා විසින් දහම දෙසන ලද නම්, එය පිළිපදනාභුව ඒ දහම මොනොවට දුක් වැනැයිම පිණිස පවත්නේ නම්, එහි ලා ලෝකෝත්පත්ති වංශකරාව කියන ලදායේ කවර අරියක් සිදු කරන්නේ ද? හිස් මිනිස, මෙහි තා විසින් කොතරම් මහ වරදෙක් කරන ලද ද යි සිතා බලවි. සුනක්බත්තය, පෙර තා විසින් වැදුගම (විසල් මහ පුර) වැදු නොයෙක් කරුණින් මා ගුණ කියන ලද්දේ ය. ‘ඒ හගවත්සු මේ මේ කරුණින් අර්හත් හ, සම්සක්සම්බුද්ධ හ, විද්‍යාවරණසම්පත්තා හ, සුගත හ, ලොකවිත් හ, නිරුත්තර පුරුෂදම්සාරථී හ, දෙව්මිනිසිනාට ගාස්තා හ, වුද්ධ හ, හගවත්හේ’යි මෙසේ නොයෙක් කරුණින් මා ගුණ වෙන ලද්දේ ය. වැදුගමහි දී නොයෙක් කරුණින් දහමිහි ගුණ කියන ලද්දේ යි. හගවත් වුදුන් විසින් ධ්‍යාමිය මොනොවට විදුරන ලද්දේ යි, එය සාත්ඛාෂ්ට-වික යි, අකාලික යි, ඒහිපස්සික යි, උපනොයක යි, තුවිණුත්තන් විසින් තමන් පිත්ති ලා දතුපුතු යි’ යි මෙසේ තා විසින් නොයෙක් කරුණින් දහමැ ගුණ කියන ලද්දේ ය. සුනක්බත්තය, තා විසින් ‘යම පුරුෂ යුග සතරක් වූ, පුරුෂපුද්ගල අට දෙනොක් වූ ආචාරක නොනොක් වෙත් ද, භාග්‍යවත්තන් වහන්සේ ගේ මේ ආචාරක සඩිස තෙමේ සාපුප්‍රතිපත්තක යි, භාග්‍යවත්තන් වහන්සේ ගේ මේ ආචාරක සඩිස තෙමේ තායායප්‍රතිපත්තන්න යි, භාග්‍යවත්තන් වහන්සේ ගේ මේ ආචාරක සඩිස තෙමේ සාම්බුද්ධත්වන්න යි, භාග්‍යවත්තන් වහන්සේ ගේ මේ ආචාරක සඩිස තෙමේ ආභුනොය යි, ප්‍රාපුණෝය යි, දක්ෂිණෝය යි අණ්ඩලිකරණෝය යි, ලොවට නිරුත්තර පුණුක්ෂේත්‍රය යි’යි මෙසේ වැදු ගම්දී සඩිසයා ගේ ගුණ නොයෙක් කරුණින් කියන ලද්දේ ය. සුනක්බත්තය, මම තට කියමි, මම තට දන්වම්, තට දෙස් කියන්නාන් වෙති: ‘ලිව්ජරිපුතු සුනක්බත්තය, මහඟ ගායාපුමන් වෙත බෙඩර පුරන්නට නො හැකි විය. නො හැකි වූයේ ගික්මාව හැර පියා ගිහි බවට පෙරලි ආයේ වනැ’යි මෙසේ තට දෙස් කියන්නාන් වෙති’ යි මම කිමි. භාග්‍යවය, මෙසේ මා විසින් කියනු ලබනු-යේ ම ලිව්ජරිපුතු සුනක්බත්ත තෙම, අපායෙහි උපදනට සුයුතු වූවක්සු සේ, නිරයෙහි උපදනට සුයුතු වූවක්සු සේ, මේ සස්නොන බැහැරවී ගියේ ම ය.

ජකාරකවහනීයවත්තු

7. එකමිදහා හගැව සමය මූලික විභරාම්, උසසරකා නාම මූලුනා තිගමො. අට බවාහා හගැව පුබේණෙහෙන ලිව්‍යවිපුලකෙනා පට්‍රාසමෙනා උත්තරක. පිණ්ඩාය පාවිසිං. තෙනා බො පන සමයෙන අවවලෝ කොරක්ඩින්යා කුකුරවතින්කා වාත්‍යාන්ධින්කා ජමා නිකිණීන්. හක්කිය. මුළුබෙනෙව බාද්‍යී මුළුබෙනෙව ණඳුර්ත්තී අදාළා බො හගැව පුනාක්ඩිනා ලිව්‍යවිපුලයා අවවල. ජකාරකවහනීය. කුකුරවතින්කා. වාත්‍යාන්ධින්කා ජමා නිකිණීන්. හක්කිය. මුළුබෙනෙව බාද්‍යනා. මුළුබෙනෙව ණඳුර්ත්තනා. දිස්වානය එත්දහායි: සාමුරුපො වත හො අරහා. සමෙශ්‍ය වාත්‍යාන්ධින්කා¹ ජමා නිකිණීන්. හක්කිය. මුළුබෙනෙව බාද්‍යී මුළුබෙනෙව ණඳුර්ත්තී නි.

8. අට බවාහා හගැව පුනාක්ඩිනායා ලිව්‍යවිපුලකායා ගෙවනයා චෙවතෙනා පරිවිතකාමයිනුය පුනාක්ඩිනා. ලිව්‍යවිපුලකා. එතද්වාවිං: ‘නම් නාම මොසපුරිස සමෙශ්‍ය සක්‍රාන්තනීයා පට්‍රානිසයයි?’ නි.

‘කි. පන ම. ගනන හගවා එවමාහ: නම් නාම මොසපුරිස සමෙශ්‍ය සක්‍රාන්තනීයා පට්‍රානිසයයි නි?’

“නාතු නෙ පුනාක්ඩිනා ඉම. අවවල. ජකාරකවහනීය. කුකුරවතින්කා. වාත්‍යාන්ධින්කා. ජමා නිකිණීන්. හක්කිය. මුළුබෙනෙව බාද්‍යනා. මුළුබෙනෙව බාද්‍යනා. දිස්වාන එතදහායි: සාමුරුපො වත හො අරහා² සමෙශ්‍ය වාත්‍යාන්ධින්කා ජමා නිකිණීන්. හක්කිය. මුළුබෙනෙව බාද්‍යී මුළුබෙනෙව ණඳුර්ත්තී නි?”

“එව්. ගනන. කි. පන ගනන හගවා අරහතනය මවිතරායනි?” නි.

1. වෘත්ත්‍යාකාරීන, (පි), වෘත්ත්‍යාකාරීනකා, (පිළි.)
2. අරහා. පිළි.

කොරකබන්තිය වස්තුව

7. හාගිවය, එක් සමයෙක්හි මම බුලු ජනපදයෙහි, බුලු රටට අයක් උත්තරකා නම් යම් නිගමයෙක් වෙද, එහි වෙශයෙමි. හාගිවය, එ කළු මම (එක් ද්විසෙක) පෙර වරුගෙහි හැද පෙරවි, පා සිවුරු ගෙන, පසුමහණු වූ ලිජ්විපුතු සුනක්බන්තයා හා උත්තරකා නිගමයට පිඩු පිණිස වනිමි. එ සමයෙහි කොරකබන්තිය නම් නිරුවත් තවුසෙක් බෙලු-තපස් රක්නේ, දද දණ හා දද වැලුම්වූ හා යන සිඩු අවයව බිමැ ඔබා හැවිදුනේ, බිමැ ඉ අහර (අතින් තො ගෙන) මුවින් ම ගෙන කයි, මුවින් ම ගෙන බුදියි. හාගිවය, ලිජ්විපුතු සුනක්බන්තයා බෙලුතපස් කරන, දද දණත් දද වැලුම්වුන් බිම ඔබ, හැවිදින, බිමැ ඉ අහර මුවින් ම ගෙන කන, මුවින් ම ගෙන බුදින, කොරක්බන්තිය නම් නිරුවත් තවුසා දුවුයේය. දැකම, ‘ආශවර්යයෙක, භවත්ති, මේ සොදුරු සැහැවි ඇති රහත් මහණ කෙනෙක! මොඩු දද දණ හා දද වැලුම්වූ හා බිමැ ඔබා ඇරිදුනා කෙනෙක. බිමැ ඉ අහර මුවින් ම ගෙන කයි, මුවින් ම ගෙන බුදී’ යැයි ඔහුට මේ සිත විය.

8. හාගිවය, එ කළු මම ලිජ්විපුතු සුනක්බන්තයා ගේ විත්ත-සංකල්පනාවමා පිතින් දක, “හිස් මිනිස, තොත් ‘ගාකුපුත්‍රීය මහණකිම්’ සි පිළින කෙරෙයි දු?” දි ඔහුට කිමි.

“වහන්ස, හාගුවතුන් වහන්සේ මට ‘හිස් මිනිස තොත් ගාකුපුත්‍රීය මහණකිම්’ සි පිළින කෙරෙයි දු?” දි කවර හෙයින් මෙසේ වදරන සේක් දු?” දි හේ මා පුළුවුත්.

“සුනක්බන්තයා, බෙලුතපස් කරන දද දණ හා දද වැලුම්වූ හා බිමැ ඔබා ඇරිදුනා, බිමැ ඉ අහර මුවින් ම ගෙන කන, මුවින් ම ගෙන බුදින මේ නිරුවත් කොරක්බන්තිය තවුසා දක, ‘ආශවර්යයෙක, භවත්ති, දද දණ හා දද වැලුම්වූ හා බිමැ ඔබා ඇරිදුනා, බිමැ ඉ අහර මුවින් ම ගෙන කන, මුවින් ම ගෙන බුදින මොඩු සොදුරු සැහැවි ඇති රහත් මහණ කෙනෙකුයි මේ සිත තට පහළ වුයේ තො වට්දු?’” දි මල කිමි.

“එසේ යැ වහන්ස. කිමෙක් ද? වහන්ස, හාගුවතුන් වහන්සේ (මෙය අනෙකකුට තො වෙ වායි) රහත්බවට මපුරුකම් කරන සේක් දු?” දි සුනක්බන්තයා කි ය.

"න බො'හා මොසපුරිස අරහතතාසස මව්චරායාමි. අම් ව තුයෙනු ලවත්. පාපක. දිවැයත්. උපනනා, තා පරහ, මා තෙ අභායි දිසරතනා. අතිතාය දුක්මාය. ය. බො පනෙත. පුනාක්වනා මහෘදුයි අවවල. මකාරක්වන්නියා: සාපුරුජා අරහා සමණේ නි, ගසා සත්‍යම. දිවස. අලසක්න කාල. කරිසාත්, කාලකත්ව ව - කාලක්ස්ථාකා නාම අපුරා, සබනිඩිනා අපුරකාරයා - තත්‍ර උපපර්ජීසාත්. කාලකත්තත්ත්ව නා. බිරුන්හුම්හුකෙ පුසානා ජධිඩිසාත්ත්. ආකඩ්මානාවනා ව ත්‍රි. පුනාක්වනා අවවල. මකාරක්වන්නියා. උපසංක්මිත්වා පුවෙශයායි: රූනායි ආවුසා අවවල මකාරක්වන්නිය අත්තනා ගත්ත්ත්? යානා. බො පනෙත. පුනාක්වනා විජ්‍රත්, යනෙන අවවලා මකාරක්වන්නියා බ්‍යාකරිසාත්: රානාම් ආවුසා පුනාක්වනා අත්තනා ගත්. - කාලක්ස්ථාකා නාම අපුරා, සබනිඩිනා අපුරකාරයා - තත්‍ර උපපර්ජීසාත්."න්.

9. අට බො හැකව පුනාක්වනා ලිව්චවිපුත්‍රන්නා යෙන අවවලා මකාරක්වන්නියා තෙතුපසංක්මිත්. උපසංක්මිත්වා අවවල. මකාරක්වන්නියා. එනදුවාව: බ්‍යාකත්ව, බො'සි ආවුසා මකාරක්වන්නිය සමණේන ගොත්මෙන; අවවලා මකාරක්වන්නියා සත්‍යම. දිවස. අලසක්න කාල. කරිසාත්, කාලකත්ව ව - කාලක්ස්ථාකා නාම අපුරා, සබනිඩිනා අපුරකාරයා - තත්‍ර උපපර්ජීසාත්. කාලකත්තත්ත්ව නා. බිරුන්හුම්හුකෙ පුසානා ජධිඩිසාත්ත්"න්. යෙන ත්‍රි. ආවුසා මකාරක්වනාය මතකමහතක් හන්න.¹ ඩුජ්ස්ථායායි, මතකමහතක් පාත්‍රීය පිවෙයායි, යටා සමණාසස ගොත්මසස මිව්‍යා අසස වවතනත්" අට බො හැකව පුනාක්වනා ලිව්චවිපුත්‍රන්නා එකද්වීගිකාය සත්‍යරත්තන්නිවිඝන් ගණයි යටා තා තිරාගතසස අසදුහුමානානා.

අට බො හැකව අවවලා මකාරක්වන්නියා සත්‍යම. දිවස. අලස-ක්න කාලම්කායි. කාලක්න ව - කාලක්ස්ථාකා නාම අපුරා, සබනිඩි-නා අපුරකාරයා - තත්‍ර උපපර්ජී. කාලකත්තත්ත්ත්තා. බිරුන්හුම්හුකෙ පුසානා ජධිඩිපු. අසසායි බො හැකව පුනාක්වනා ලිව්චචිපුත්‍රන්නා අවවලා කිර මකාරක්වන්නියා අලසක්න කාලකත්ව බිරුන්හුම්හුකෙ පුසානා ජධිඩිනා'න්.

1. මහමෙහෙර සිං.

“හිස් මිනිස, මම රහන්බවට තො ම මපුරුකම් කරමි. වැඳි තව ම මේ ප්‍රාමක මිල්‍යාදාඡලිය උපනා. එය බැහැර කරවි. එය තව බොහෝ කළ අවැඩ පිණිස, දැක් පිණිස තොවේ වා. සුනක්බන්තය, ශෝ ‘සොයුරු සැහැවී ඇති රහත් මහගණකා දි මේ කොරක්බන්තිය නම් යම් නිරුවත් තවු සකු හගනෙකි ද, හේ මෙයින් සන්වන්ද අලසක රෝගයෙන් මියෙන් ලෙන් ය. මිය ගියේ, හැමට නිහිත වූ කාලක්ස්ජර් නම් යම් අසුර-නිකායයෙක් ඇත් ද, එහි උපදෙන් ය. (මිනිස්සූ) මලා වූ ඔහු බිරුණුහුම්හක නම් සොහොනාට ඇද දමන්නාහ. සුනක්බන්තය, ඉදින් තො කැමුලුන්තකි නම්, අවේලක කොරක්බන්තියයා කරා ගොස්, ‘අවැත් කොරක්බන්තිය-යෙනි, තොප ගතිය දනිවූ ද?’ දි විවාරවි. ‘අවැත් සුනක්බන්තය, මම කමා ගේ ගතිය දනිමි. හැමට නිහිත වූ කාලක්ස්ජර් නම් යම් අසුර නිකායෙක් ඇදේ, මම එහි උපන්නොම වෙමි’ දි අවේලක කොරක්බන්ති-යයා තව හෙළි කරන්නේ ය යන යමෙක් ඇදේ මේ කාරණය විද්‍යාමාන යු’ දි මම ඔහුට කිමි.

9. හාඛිවය, ගුක්බිති ලිව්‍යවිපුත්‍ර සුනක්බන්ත් තෙමෙ අවේලක කොරක්බන්තියයා කරා ගියේ ය. ගොස්, කොරක්බන්තියයා බණවා, ‘අවැත් කොරක්බන්තියය, ‘අවේලක කොරක්බන්තියයා මෙයින් සන්වන්ද ද්‍රිස්‍ය අලසක රෝගයෙන් මියෙනි’ දි, ‘මිය ගිය ඔහු බිරුණුහුම්හක නම් සොහොනාට ඇද දමන් දි ප්‍රමණ ගෞතමයන් එසින් ඔබ ව්‍යාකෘතහ (මිවේ අනාගත ගතිය හෙළි කොට කියන ලදී). ඇවැත් කොරක්බන්තිය-යෙනි, එබැවින් ප්‍රමණ ගෞතමයන්ගේ බිස යම් සේ බොරු වන්නේ ද, එසේ වනු පිණිස තෙහි මද මද කොට බොස්ස විලදුවූ, මද මද කොට පැන් බොවූ’ ය දි කි ය. හාඛිවය, එ කලු ලිව්‍යවිපුත්‍ර සුනක්බන්ත් තෙමෙ කඩාගතියන් කි බිස යම් සේ තො අදහන්නේ ද, එසේ එක් ද්‍රිස්‍යක් ගෙවිණු, දේ ද්‍රිස්‍යක් ගෙවිණු දි යන ආදි වශයෙන් සත් ර ද්‍රිලක් ගිණුයේ ය.

හාඛිවය, එ කලු සත් වන ලිව්‍ය අවේලක කොරක්බන්තිය තෙමෙ අලසක රෝගයෙන් මිය ගියේය. මියු කාලක්ස්ජර් නම් සවිනිහිත අසුර නිකායයෙහි උපන්නේ ය. (මිනිස්සූ) මිය ගියා වූ ද ඕපු බිරුණුහුම්හක නම් සොහොනාට ඇද ද්‍රිහ. හාඛිවය, ලිව්‍යවිපුත්‍ර සුනක්බන්ත් තෙමෙ ‘අවේලක කොරක්බන්තියයා අලසක රෝගයෙන් මිය ගියේ, බිරුණුහුම්හක නම් සොහොනාට ඇ.ඇ දමන ලද’ දි යන්න ඇදීය.

අට බො හැණව් සුනකඩිනෝ ලිව්පිට්පූත්තාත්තා යෙන බේරණස්මහක් සුස්සානා. යෙන අවවලෝ ලකාරකඩිත්තියා තෙතුපසබකම්. උපසඩිමින්ච් අවවලෝ. ලකාරකඩිත්තිය. තිසඩිතු. පාණිනා ආකාවේයි: “ජාතායි ආවුස්සා තොරකඩිත්තිය අත්තනා ගතිතත්ති?”. අට බො හැණව් අවවලෝ ලකාරබෑත්තියා පාණිනා පිවිසි. පරිපූක්ෂාත්තාත්තා වුවසායි ‘ජාතාලී ආවුස්සා සුනකඩිත්තා අත්තනා ගති— කාලකෘත්තා නාම අසුරා— සබඩිත්තිනා අසුරකායා, තත්ත්ව උපපෙන්තා ත් වින්, තනෝව් උත්තානා පරිපත්’.

10. අට බො හැණව් සුනකඩිනෝ ලිව්පිට්පූත්තා යෙනාහා. තෙතුපසබකම්. උපසඩිමින්ච් ම. අහිවාද්‍යන්වා එකමතා. තිසිදි. එකමතා තිසින්න. බො අහ. හැණව් සුනකඩිත්තා ලිව්පිට්පූත්තා එතදැවාව්: ත. කිමෙකෘත්තිය සුනකඩිත්තා? යලේව තේ අහ. අවවලෝ. ලකාරකඩිත්තිය. ආරභ බ්‍යාකායි, තලේව ත. විපක්කා. ¹ අස්සුදාරා වා?ත්.

“යලේව මේ හනෙන හගවා, අවවලෝ. ලකාරකඩිත්තිය. ආරභ බ්‍යාකායි, තලේව ත. විපක්කා. නා අස්සුදාරා”ත්.

“ත. කිමෙකෘත්තිය සුනකඩිත්තා යදී එව්. සමත්තා කත. වා රොත් උත්තරීමනුසාධමමා, ඉදිඛාවීහාරිය. අකත් වා?”ත්. “අදියා බො හනෙන එව්. සමත්තා කත. රොත් උත්තරීමනුසාධමමා, ඉදිඛාවීහාරිය. තෙනා අකතන්ති.” එවම්පි බො ම. ත. මොසපුරිස උත්තරීමනුසාධමමා, ඉදිඛාවීහාරිය. කරෝත්තා එව්. වැදුයි: ත හි පන මේ හනෙන හගවා, උත්තරීමනුසාධමමා, ඉදිඛාවීහාරිය. කරෝත්ති”ත්. පසු මොසපුරිස යාවක්දී තේ ඉදා අපරදින්යි. එවම්පි බො හැණව් සුනකඩිනෝ ලිව්පිට්පූත්තා මය, වුවවමානා අපක්කමේ ඉමස්සා ධෙමවිනායා, යටා ත. ආපායිලකා තොරයිනා.

කළාරමටසුක්වත්තා

11. එකමිදාහා හැණව් සමය. වෙසාලිය. විහරාලී මහාවත්තා කුටා-ගාරසාලාය. තෙනා බො පන සමයෙනා අවවලෝ කළාරමටසුකා² වෙසාලිය. පටිවසනි ලාහගුප්පත්තා වෙව යසගුප්පත්තාව විජ්‍යාමේ තස්ස සත්තා විතපදත්ති සමත්තානි සමාදින්නානි රොත්ති:

යාවලීව්. අවවලෝකා අසක්. ත වන්. පරිදිහෙයෙන්.

යාවලීව්. මූණමවාරි අසක්. ත මෙදුන්. ධමම. පටිසෙවෙයෙන්.

යාවලීව්. සුරාම. සෙන්නාව් යාපෙයෙන්. ත මිද්‍යාකුමොස. ණලුකුත්තා.

1. රිජා. (පිළි)

2. ගාමරම්පෙනා, පිළි. කළාරමටසුකා, ජා. කළාරමටසිනා, මෙස.

ඉක්බිනි හේ ඩිරණතුම්භක සොහොන කර, අවලක කෝරක්-බන්තීයයා ගේ මළයිරුර වෙතට ගියේ ය. ගොජ, ‘අුවැත්ති, කෝරක්-බන්තීයයෙනි, ඔබ තමන් ඉපද ඉන්නා ගතිය දැන්ත ද?’ දි ඔහු මළ සිරුර තෙවිටක අත්ලන් පහලේ ය. හාගිවය, එවිටැඳවිලක කෝරක්-බන්තීයයා අත්ලන් පිට පිස දමනුයේ නැඟී සිටියේ ය. නැඟී සිට, ‘අුවැත් පූනක්-බන්තය, මම සිය ගතිය දැනිමි. කාලකාජක නම් සංඛිතියෙනා අපුරුත්තිකායමයි උපනිම්’ දි කියා එ තැන්ති ම උඩුතුරු වැ ඇද වැටුවෙයේ ය.

10. හාගිවය, එවිටැ ලිව්‍යවිපුතු පූනක්-බන්තයා මා වෙත එපැශීයේ ය. එපැශී මා වැද පෙනක ඉදගත්තේ ය. එසේ පෙනක බුන් ලිව්‍යවිපුතු පූනක්-බන්තයා අවශ්‍ය, ‘පූනක්-බන්තය, එය ක්මැ දි සිතැපී ද? මම අවලක ආකාරක්-බන්තීයයා ඇරෙකි යම්ලස් තට ක්ෂීයම් ද, එසේ ම ඒ වෙනාජය නිෂ්පත්තීය විද? නැත භෞත් අන් පැටියකින් වි දු?’ දි පූඩ්‍රයින්මි. ‘වහන්ස, හාගාවතුන් වහන්සේ අවලක කෝරක්-බන්තීයයා ඇරෙක මට යම්සේ විදුල සේක් ද, එසේ ම ඒ විපාකය විය, අන් ලෙසසකින් තො වියැ’ දි ලිව්‍යවිපුතු පූනක්-බන්ත කි ය. ‘පූනක්-බන්තයා, ඉදින් මෙසේ අත්ති කලැ, උතුරුලිනිස් දහමින් ඉදුපෙළහර කරන ලදද? තොකරන ලද දු?’ දි ඇසිම්.

‘වහන්ස, මෙසේ අත්ති කලැ ඒකාත්තයන් උතුරු මිනිස් දහමින් ඉදුපෙළහර කරන ලදද ය, තො කරන ලදද තො වෙයි’ හේ කි ය. හිස් මිනිස්, මෙසේ උතුරු මිනිස් දහමින් ඉදුපෙළහර කරන මට ‘හාගා-වතුන් වහන්සේ මට උතුරු මිනිස්දහමින් ඉදුපෙළහර තොකරන සේකු’ දි තො ක්ෂීයකි, හිස් මිනිස්, බලව, තා කළ මේ වරදයි මහතා!’ යැයි මම කිම්: හාගිවය, ලිව්‍යවිපුතු පූනක්-බන්තයා මා විසින් මෙසේ ක්ෂීයනු ලබනු-යේ ද, අපායට සුදුසු ප්‍රිවකු, තිරයට සුදුසු ප්‍රිවකු සේ මේ සය්තොත් බැහැර වැ ගියේ ම ය.

කළාරමවිපුක වස්තුව

11. හාගිවය, මම එක් සමයක විසල්පුර මහ වෙනෙහි කළාර හල් ටිවෙර වෙසෙමි. එ සමයහි වූ කළී කළාරමවිපුක නම් අවලකයෙක් ප්‍රාග්‍යන් අක් පත් වූයේ, යසයින් අක් පත් වූයේ වැදුගම් වූ විසල්පුර වෙසෙයි. ඔහු විසින්,

“දුටි අත්ති තාක් නිරුවත් වන්තොම්, පිළි තො භදින්තොම් දි,
දින අත්ති තාක් බඛසැරි වන්තොම්, මෙවුන්දම තො.. ඕසටින්තොම් දි,

පුරුෂීමෙන වෙසාලිං උදෙනා නාම වෙතිය තු නාතිකකමෙයා දැක්වෙන වෙසාලිං ගොතමක නාම වෙතිය තු නාතිකකමෙයා, ප්‍රේඛීමෙන වෙසාලිං සත්‍යමතා නාම වෙතිය තු නාතිකකමෙයා උනුරෝගන වෙසාලිං බහුපුත්‍රනා නාම වෙතිය, තු නාතිකකමෙයාත්නි."

සො ඉමෙස් සත්‍යමතා වත්පදනා¹ සමාදානෙහු උගායාපෘතියා වෙව යසකාපනෙනා ව විජේගාමේ. අට බො භගුව සුනක්වෙනා ලිව්ජරිපුත්‍රයෙනා යෙන අවලලා කළාරමබුලකා තෙනුපසඩික්ලි, උපසඩික්ලින්වා අවලලා කළාරමබුලක පසුදා පුවේ. තසා අවලලා කළාරමබුලකා පසුදා පුවේ නා සම්පායායි. අසම්පායනෙනා තොපක්ව දෙසක්ව අපහවියක්ව පාන්තාකායි. අට බො භගුව සුනක්වෙනා ලිව්ජරිපුත්‍රයෙනා එතදෙහායි "සාමුරුප වත ගො අරහනා සමණ ආසාදිමහය, මා වත නො අභායි දිසරත්න අතිතාය දුක්කායා"ත්.

12. අට බො භගුව සුනක්වෙනා ලිව්ජරිපුත්‍රයෙනා යෙනාහා තෙනු-පසඩික්ලි, උපසඩික්ලින්වා මා අතිවාදේක්වා එකමත්නා නිසිදි. එකමත්නා නිසින්නා බො අය භගුව සුනක්වෙනා ලිව්ජරිපුත්‍රයා එතදෙවාවා: හමු නාම මොසපුරිස සමෙනා සක්‍රාපන්නීයා පටිඵානිසායි?ත්.

"කි. පන ම. භගන්න භගවා එවමාහ: හමු නාම මොසපුරිස සමෙනා සක්‍රාපන්නීයා පටිඵානිසායි?"ත්.

"නාතු ස්ව. සුනක්වෙනා අවලලා කළාරමබුලක උපසඩික්ලින්වා පසුදා පුවේ? තසා තෙ අවලලා කළාරමබුලකා පසුදා පුවේ නා සම්පායායි. අසම්පායනෙනා තොපක්ව දෙසක්ව අපහවියක්ව පාන්තාකායි. තසා තෙ එතදෙහායි: සාමුරුප වත ගො අරහනා සමණ ආසාදිමහය, මා වත නො අභායි දිසරත්න අතිතාය දුක්කායා"ත්

"එව. භගන්න. කි. පන භගන්න භගවා අරහනනසය මව්‍රායන්?"ත්.

1. වෘත්තාධි රාජ

දිවි ඇති කාක් රා මස් දෙකින් යැපෙන්නොම්, බන් කොමුපිඩු ඇ, අහර
නො ව්‍යුදන්නොම් දි,
විසල්පුරට පැයම් දෙකින් උරදන නම දෙවාල ඇත, එය ඉක්මැ
නොයන්නොම් දි,
විසල්පුරට දකුණු දෙකින් ගෝකමික නම දෙවාල ඇත, එය ඉක්මැ
නොයන්නොම් දි,
විසල්පුරට පැල දිගින් සත්තමල නම දෙවාල ඇත, එය ඉක්මැ
නොයන්නොම් දි,
විසල්පුරට උතුරු දිගින් බහුප්‍රත්කක නම දෙවාල ඇත, එය ඉක්මැ
නොයන්නොම් දි”

මෙසේ වූ සඡේත ව්‍යත්පද නොනොක් සමාදන් කොට ගන්නා ලද්දු
වේන්. මේ ව්‍යත්පද සමාදන් කොට ගෙන විසන හේකින් හේ තෙමෙම
විදාහමැ පාහයෙන් අය පත් වූයේ ද යසයින් අය පත් වූයේ ද වේයි.
හාගිවය, එකල්කි ලිව්‍යවිපුළු සුනක්බත්ත තෙමෙම නිරුවත් කළාරමටපු-
කයා කරා එලැකියේය, එලැකි ඔහු ගෙන් ප්‍රශ්න විවාලේය. ඔහු විසින්
පැණ පුළුවූයේනා ලද කළාරමටපුක තෙමෙම ඒ පැණ විසදන්නාට (සපයා
කියන්නාට) නොහැකි විය, එසේ නො හැකි වූයේ, කොපය ද ද්‍රව්‍යය ද
නොසතුට ද පහළ කෙලේ ය. හාගිවය, එ විටු ලිව්‍යවිපුළු සුනක්බත්තයාට
'අහෝ! සාමු ඉණ ඇති රහත් මහණක්සු කෙරේ ගැහැවුණුමිහ. එය අපට
බොහෝ' කල් අවැඩ පිණිස, දුක් පිණිස නො වේ ව' දි මේ සිනු විය.

12. හාගිවය, ඉක්බිත්තෙන් ලිව්‍යවිපුළු සුනක්බත්ත තෙමෙම මා කරා
එලැකියේ ය. එලැකි, මා වැද පසෙක හිදගන්මෙන් ය. හාගිවය, එසේ
පසෙක පුන් ලිව්‍යවිපුළු සුනක්බත්තයා අමතා, 'හිස් මිනිස, තොත් ගායා-
පුත්‍රය මහණකිම්' දි පිළින කෙරෙයි ද?' දි කිමි.

'වහන්ස, කවර හෙයින් මට එසේ විදරන සෙයෙන් දු?' දි හේ කිය.

'සුනක්බත්තය, තොත් නිරුවත් කළාරමටපුකයා කරා එලැකි පැණ
පුළුවූසුලයෙන් නො වෙනි ද? නිරුවත් කළාරමටපුක තෙමෙම ඒ තා විසින්
පැණ පුළුවූයේනා ලදුයේ, එය විසදන්නාට නොහැකි වූයේ නො වේ ද?
නො හැකි ව්‍යුහයේ කොපයත් ද්‍රව්‍යයත් නොසතුටත් පහළ කෙලේ
නො වේ ද? ඒ තට 'සාමු ඉණ ඇති රහත් මහණක්සු කෙරේ ගැහැවුණුමිහ,
එය අපට බොහෝ' කළක් අවැඩ පිණිස, දුක් පිණිස නො වේ ව' දි මේ සිනු
වූයේ නො වේ ද?' දි මත කිමි.

'වහන්ස, එසේ ය, කිමෙක් ද? හායාවතුන් වහන්සේ රහත් බවට
වසුරු වන සේක් ද?' දි හේ කිය.

“න බො අහං මොසපුරිස අර්ථත්‍යකාසක මවිජරායාම්. අපි ව තුයෙහි-වෙත පාපක. දිවියිගත. උපන්තා, ත්‍ය. පර්හ, මා තෙ අභායි දිසරත්තා-අභිතාය දුක්ඛාය. ය. බො පතෙතා. පුනාකඩිතා මක්කුදයි අවෙල. කළාර-මලුක. ‘සාමුරුලෝ අර්හ. සමණෝ’න්, සො න විරසේකව පරිභිත්තා¹ සානුවරියා² විවරතෙතා ඔදනුකුම්මාස. ණක්ක්ලාගතා සඩානෙව වෙසා-ලියානි වෙතියානි සමනිකක්මින්වා යසා නිකායිලේංඡා³ කාල. කරිසාත්”න්.

13. අට බො හැණව අවෙලෙ, කළාරමලුපකා න විරසේකව පරි-භිතා සානුවරියා විවරතෙතා ඔදනුකුම්මාස. ණක්ක්ලාගතා සඩානෙව වෙසාලියානි වෙතියානි සමනිකක්මින්වා යසා නිකායිලේංඡා කාලමකායි. අභේකායි බො හැණව පුනාකඩිතා ලිවිජවිපුලත්තා: අවෙලෙ, කිර කළාර-මලුපකා, පරිභිතා සානුවරියා විවරතෙතා ඔදනුකුම්මාස. ණක්ක්ලාගතා සඩානෙව වෙසාලියානි වෙතියානි සමනිකක්මින්වා යසා නිකායිලේංඡා කාල. කත්තා’න්. අට බො හැණව පුනාකඩිතා ලිවිජවිපුලත්තා යෙනාය. තෙනුපසඩකම්. උපසඩකම්තා, ම. අඩිවාදෙන්තා එකමතනා නියිදි. එකමතනා නියිතනා බො අහං හැණව පුනාකඩිතා ලිවිජවිපුලත්තා. එතදෙවාව්:

ත. කිමලක්කුදයි පුනාකඩිතා යටෙව තෙ අහං අවෙල. කළාරමලුක. ආරභහ බ්‍යාකායි, තටෙව ත. විපකක. අක්කුදා වා?න්.

“යටෙව මේ හනෙන හගවා අවෙල. කළාරමලුක. ආරභහ බ්‍යාකායි, තටෙව ත. විපකක. නො අක්කුදා”න්.

“ත. කිමලක්කුදයි පුනාකඩිතා යදී එව්. සනෙන කත. වා හොත් උත්තරිමනුස්සධම්ම, ඉදිපාවිහාරියා, අකත. වා?”න්,

“අද්ධා බො හනෙන එව්. සනෙන කත. හොත් උත්තරිමනුස්සධම්ම, ඉදිපාවිහාරියා, නො අකතන්තා.”

“එවම්ප බො ම. තව. මොසපුරිස උත්තරිමනුස්සධම්ම, ඉදිපාවිහාරිය. කරෝතනා. එව්. වදෙයි න හි පන මේ හනෙන හගවා උත්තරිමනුස්සධම්ම, ඉදිපාවිහාරිය. කරෝත්තා”න්. පසක මොසපුරිස යාවක්ට තෙ ඉද. අප-රද්ධිතන්තා.”

එවම්ප බො හැණව පුනාකඩිතා ලිවිජවිපුලත්තා මය, වූවිම්මානෙනා අපක්කමේ ඉමස්ස; ධම්මානය, යරා ත. ආපායිකො නොරදිකො.

-
1. පරිදියිකො -සිලු-
 2. සානුවරිකො, -මෙස-
 3. නිකිණෝ (සිලු. කම)

‘හිස මිනිස, මම රහන්බවට මපුරු නොවේමි. වැඩි, තා හට මේ ආමක මියදීවෙක් උපනා. එය බැහැරි ලව. එය තට බොහෝ කලු අවිධි පිණිස දුක් පිණිස නො වේ වා. සුනක්බන්තය, නිරුවත් කළාර-මටුශ්‍රක නම් යම් එකකු ‘සාමු ගුණ ඇති රහන් මහමෙකු’යි නොය පිතයි ද, හේ නො බෝ දිනෙකින් ම පිළි හැන්දේ බිරියක ඇති වැ හැවිදුනේ, බත් කොමු ඇ අහර වළදනුයේ විසල්පුර හැම දෙවාල් ම ඉක්මැ ගොස යසයින් පිරිපුණේ කළුරිය කරන්නේ යැ’ යි කිමි.

13. හාඳිවය, එ කලු නිරුවත් කළාරමටුශ්‍රක තෙමෙ නොඟේ දිනෙකින් පිළි හැන්දේ, බිරියක් ඇති වැ හැවිදිනුයේ, බත් කොමු ඇ අහර වළදනුයේ, විසල්පුරයියලු දෙවාල් ම ඉක්මැ ගොස, යසයින් පිරිණි කඹරිය කෙලේ ලැ’යි සුනක්බන්තය ඇයි ය. එ කලු හේ මා කරා එලැකියේ ය. එලැකි මා වැද පසෙකු සුන්නේ ය. පසෙකු සුන් සුනක්බන්තය අමතා, ‘සුනක්බන්තය, එය කිමැ දි පිතයි ද? නිරුවත් කළාරමටුශ්‍රකයා ඇරෙඩු තට යම් සේ මම කිමු ද, එසේ ම එය තිපන්නේ ද? නැත ගොත් අන් සැවියෙකින් වි දු?’ යි කිමි.

‘වහන්ස, හාගාවතුන් වහන්සේ නිරුවත් කළාරමටුශ්‍රක තව්‍යයා ඇරෙඩු යම් සේ මට විදුල සේක් ද, එසේ ම එය නිපන, අන් සැවියෙකින් නො වි යැ’ යි හේ කි ය.

‘සුනක්බන්තය, නො එය කෙසේ යිතයි ද? ඉදින් මේ ලෙස ඇති කලු මා විසින් උතුරු මිනිස දහමින් ඉදු පෙළහර කරන ලද ද?, නො කරන ලද ද?’ යි ඇඳුමි.

‘වහන්ස, මෙසේ ඇති කලු, උතුරු මිනිස දහමින් ඉදු පෙළහර කරන ලදුයේ වෙයි, නො කරන ලදුයේ නොවේ’ යැ යි හේ කි ය.

‘හිස මිනිස, මෙසේන් උතුරු මිනිස දහමින් ඉදු පෙළහර කරන මට; ‘හාගාවතුන් වහන්සේ මට උතුරු මිනිස දහමින් ඉදු පෙළහර නො කරන සේකු’ යි නො කියෙහි. හිස මිනිස, බලව, තා විසින් කොතරම් මහ වරදන් කරන ලද ද?’ යි මම කිමි. හාඳිවය, ලිව්‍යවිපුත් සුනක්බන්තය ම, විසින් මෙසේ කියනු ලබනුයේ ම, අපායට සුදුසු වූවක්සු, නිරයට සුදුසු වූවක්සු සේ ම හේ මේ ධීමිවිනාය කෙරෙන් (මේ සස්නොන් බැහැර වු) ගියේ ම ය.

පාලීකපුත්‍රවත්තු

14. එක මිදු හැකිව සමය තැන්ව වෙසාලිය විහරාම් මහාවත්‍රේ
කුටාගාරසාලායා. තෙන ගො පන සමයෙන අවවලෝ පාලීක-
පුත්‍රයා¹ වෙසාලිය පටිවසන් ලාභයෙන්තෙකා වෙව යසයෙන්තෙකා
ව ව්‍යුත්‍යාමේ. සෞ ව වෙසාලිය පරිසන් එව්. වාච. භාසන්:
සමණු ගොතමා කුණවාදේ අහම් කුණවාදේ. කුණවාදේ
බො පන කුණවාදෙන අරහත් උත්තරීමනුසාධිමතා ඉදිපාව්‍යාරිය
දැස්සනු. සමණු වෙ ගොතමා උපඩිපර්. ආගවිෂයා, අහම්
දැපඩිපර්. ගවිෂයා. තෙ තත් උහා උත්තරීමනුසාධිමතා ඉදිපාව්‍ය-
හාරිය. කරෙයාම. එක. වෙ සමණු ගොතමා උත්තරීමනුසාධිමතා
ඉදිපාව්‍යාරිය. කරිස්සන්, ද්‍රාහ. කරිස්සාම්. දෙම වෙ සමණු ගොතමා
෋ත්තරීමනුසාධිමතා ඉදිපාව්‍යාරියානි කරිස්සන්, වත්තාරාහ. කරිස්සාම්.
වත්තාරී වෙ සමණු ගොතමා උත්තරීමනුසාධිමතා, ඉදිපාව්‍යාරියානි
කරිස්සන්, අවසාහ. කරිස්සාම්. ඉත් යාවතක. සමණු ගොතමා
෋ත්තරීමනුසාධිමතා, ඉදිපාව්‍යාරිය. කරිස්සන්, තන්දිගුණාහ.²
කරිස්සාම්”නි.

15. “අප බො හැකිව පුනකිගෙනා ලිව්‍යවිපුත්‍රයා
සඩික්ම්, උපසඩික්ම්, ම. අහිවාදෙන්වා එකමනා නිසිදි. එකමනා
නිසිනෙනා බො හැකිව පුනකිගෙනා ලිව්‍යවිපුත්‍රයා ම. එතදෙවාව:
අවවලෝ ගනෙන පාලීකපුත්‍රයා වෙසාලිය. පටිවසන් ලාභයෙන්තෙකා
වෙව යසයෙන්තෙකා ව ව්‍යුත්‍යාමේ. සෞ වෙසාලිය පරිසන් එව්. වාච.
භාසන්: ‘සමණු ගොතමා කුණවාදේ, අහම් කුණවාදේ. කුණවාදේ
බො පන කුණවාදෙන අරහත් උත්තරීමනුසාධිමතා ඉදිපාව්‍යාරිය
දැස්සනු. සමණු ගොතමා වෙ උපඩිපර්. ආගවිෂයා, අහම්
දැපඩිපර්. ගවිෂයා. තෙ තත් උහා පි උත්තරීමනුසාධිමතා,
ඉදිපාව්‍යාරිය. කරෙයාම. එක. වෙ සමණු ගොතමා උත්තරී-
මනුසාධිමතා ඉදිපාව්‍යාරිය. කරිස්සන්, ද්‍රාහ. කරිස්සාම් –පෙ– තන්දිගුණා-
තන්දිගුණාහ. කරිස්සාම්’නි.

1. පාලීක පිටු. පාලීක (යායා ප්‍රාග්)

2. තන්දිගුණ. -ප්‍රා-

පාලීක සුත්‍ර වශකුව

14. හාරිවය, මම එක් කළෙක විසල්පුර අසලැ මහ වෙනත් කුලාරහල් වෙහෙර වෙසෙමි. එ සමයෙහි පාලීකපුත්‍ර නම් නිරුවත් තවුසෙක් ලාභයෙන් ද යසයින් ද අගපත් වූයේ, වැදුරපුත් ගේ වාසඟූලි වූ විසල්පුර වෙසෙයි. හේ ‘මහණ ගොපුම ඇතාචාද ඇත්තෙක මම ද ඇතාචාද ඇතියෙමි. ඇතාචාද ඇත්තෙක් වූ කළී ඇතාචාද ඇත්තක්තු හා උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර දක්වන්නට සුදුස්සේය. ඉදින් මහණ ගොපුම (වාද පිණිස) අඩ මහක් එත්තෙන් විනම; මම ද අඩ මහක් (මහු දෙසට) ඉදිරි වැ යන්තෙමි. එහි දී ඒ අපි දද දෙනා ම උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර කරන්නමු. මහණ ගොපුම උතුරු මිනිස් දහමින් එක් ඉදු පෙළහරක් කරන්තෙන් නම, මම ඉදු පෙළහර දෙකක් කරන්තෙමි. මහණ ගොපුම උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර දෙකක් කරන්තෙන් නම, මම සතරක් කරන්තෙමි. ඉදින් මහණ ගොපුම උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර සතරක් කරන්තෙන් නම; මම අවක් කරන්තෙමි. මෙසේ මහණ-ගොපුම උතුරු මිනිස් දහමින් යම් පමණ පෙළහර කරන්තෙන් ද, මම එ මෙන් දෙගුණයක් දෙගුණයක් ඉදු පෙළහර කරන්තෙම් යි පිරිස් මැද මෙසේ වූ බසක් කියයේ.

15. හාරිවය, එ කලැ ලිව්‍යවිපුත්‍ර සුනක්බන්තයා මා වෙත එලැඹියේ ය. එලැඹි මා වැද පසෙක උත්තෙන් ය. පසෙක සුත්තෙන් ම, “වහන්ස, වැදුගම වූ විසල්පුර පාලීකපුත්‍ර නම් නිරුවත් තවුසෙක් ලාභයෙන් ද යසයින් ද අගපත් වැ වෙසෙයි. ඕහු විසල්පුර පිරිස් මැද දී “මහණගොපුම (මම සියල්ල දතිමි යි) ඇතාචාද ඇත්තෙක. මම ද ඇතාචාද ඇත්තෙකිමි. ඇතාචාද ඇත්තෙක් වූ කළී ඇතාචාද ඇත්තකු හා උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර දක්වන්නට සුදුස්සේය. ඉදින් මහණ ගොපුම (වාද පිණිස) අඩ මහක් එත්තෙන් විනම; මම ද අඩ මහක් ඉදිරියට යන්තෙමි. එහි දී ඒ අපි දද දෙනා ම උතුරු මිනිස් දහමින් එක් ඉදු පෙළහරක් කරන්තෙන් නම, මම ඉදු පෙළහර දෙකක් කරන්තෙමි. මහණ ගොපුම උතුරු මිනිස් දහමින් එක් ඉදු පෙළහර සතරක් කරන්තෙන් නම, මම අවක් කරන්තෙමි. මෙසේ මහණ ගොපුම උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර සතරක් කරන්තෙන් නම, මම අවක් කරන්තෙමි. මෙසේ මහණ ගොපුම උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර සතරක් කරන්තෙන් නම, මම අවක් කරන්තෙමි. මෙසේ මහණ ගොපුම උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර සතරක් කරන්තෙන් ද, මම එ මෙන් දෙගුණ දෙගුණ ඉදු පෙළහර කරන්තෙන් යි මෙසේ කියතු” යි මට සැල කෙටළේ ය.

16. එව්. වූමෙකා අහ. හගව් සුනාකඩකා ලිව්‍යේලිපුත්‍රය එතදෙවාව්: අහගේබා ගො සුනාකඩකා අවෙලෙලා පාරීක්පුත්‍රය ත්. වාච්. අපහාය ත්. විත්තා. අපහාය ත්. දිවැයි. අපවේතිස්සකර්තීන් මම සමුළුවීහාව්. ආගනුෂු.. සවේපි'සක එවමසක 'අහ. ත්. වාච්. අපහාය ත්. විත්තා. අපහාය ත්. දිවැයි. අපවේතිස්සකර්තීන් සමණසක ගොත්මසක සමුළුවීහාව්. ගල්පයන්නි, මුද්‍යා, පි කසක විපනෙයා'ත්.

"රකිතෙත්තා. හනෙන හගවා වාච්. රස්කිතෙත්තා. සුගතෙනා වාචනාව්."

"ක්මිත්තා ම. න්. සුනාකඩකා එව්. වදේපි: රකිතෙත්තා. හනෙන හගවා වාච්. රස්කිතෙත්තා. සුගතෙනා වාචනාව්?"

"හගවතා වසක හනෙන එසා වාචා එක්.සේන ඔධාරිතා" 'අහගේබා අවෙලෙලා පාරීක්පුත්‍රය ත්. වාච්. අපහාය ත්. විත්තා. අපහාය ත්. දිවැයි. අපවේතිස්සකර්තීන්, මම සමුළුවීහාව්. ආගනුෂු.. සවේපි'සක එවමසක 'අහ. ත්. වාච්. අපහාය ත්. විත්තා. අපහාය ත්. දිවැයි. අපවේතිස්සකර්තීන් සමණසක ගොත්මසක සමුළුවීහාව්. ගල්පයන්නි, මුද්‍යා, පි කසක විපනෙයා'ත්. අවෙලෙලා ව හනෙන පාරීක්පුත්‍රය විරුපරුපෙන හගවතෙනා සමුළුවීහාව්. ආගවෙෂයා, තදසක හගවතෙනා මුද්‍යා'ත්.

"අපි තු සුනාකඩකා තරාගතෙනා ත්. වාච්. හාලසයා යා සා වාචා අවයගාමිනි?" ත්

"කි. පන හනෙන හගවතා අවෙලෙලා පාරීක්පුත්‍රය වෙනසා වෙතෙන පරිවා විදිතෙනා අහගේබා අවෙලෙලා පාරීක්පුත්‍රය ත්. වාච්. අපහාය ත්. විත්තා. අපහාය ත්. දිවැයි. අපවේතිස්සකර්තීන්, මම සමුළුවීහාව්. ආගනුෂු, සවේපි'සක එවමසක ත්. විච්. අපහාය ත්. විත්තා. අපහාය ත්. දිවැයි. අපවේතිස්සකර්තීන් සමණසක ගොත්මසක සමුළුවීහාව්. ගල්පයන්නි, මුද්‍යා, පි කසක විපනෙයා'ත්.ලදු දෙවතා හගවතෙනා එතමන්. ආරෝවෙපු. අහගේබා හනෙන ව අවෙලෙලා පාරීක්පුත්‍රය ත්. වාච්. අපහාය ත්. විත්තා. අපහාය ත්. දිවැයි. අපවේතිස්සකර්තීන් හගවතෙනා සමුළුවීහාව්. ආගනුෂු. සවේපි'සක එවමසක; අහ. ත්. වාච්. අපහාය ත්. විත්තා. අපහාය ත්. දිවැයි. අපවේතිස්සකර්තීන්, සමණසක ගොත්මසක සමුළුවීහාව්. ගල්පයන්නි මුද්‍යා, පි කසක විපනෙයා ත්?"

16. හාඳුවය, මෙසේ කි කලැ මම ලිඛවිපුතු සූතක්බන්තයාට, “සූතක්බන්තය, තිරුවත් පාරීකපුතුයා ඒ තෙපුල් නො හැරපියා ඒ සිත නො හැරපියා ඒ දාෂ්චිය තොයුරු මා හමුවට එන්නට නො හැක්ක. ඉදින් ඒ වවත නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට නො දුර ලා, ‘මහණ ගොයුම් හමුවට යන්නෙම්’ යි මෙසේ ඔහුට සිතෙක් විනම් ඔහුගේ හිස ද ගිලි හෙතැ’ යි මම කිමි.

‘‘වහන්ස, හාගුවතුන් වහන්සේ මේ වවතය රක්නා සේක් වා, සූගතයන් වහන්සේ මේ වවතය රක්නා සේක් වා’ යි සූතක්බන්ත කි ය.

“සූතක්බන්තය, කිමෙක් ද ? ‘හාගුවතුන් වහන්සේ මේ වවතය රක්නා සේක් වා, සූගතයන් වහන්සේ මේ වවතය රක්නා සේක් වා’ යි මෙසේ මට කවර හෙයින් කියනි ද ?” යි මම පුරවුනිමි.

‘වහන්ස, තිරුවත් පාරීකපුතු තවුසා ඒ තෙපුල් නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දාෂ්චිය නො දුර ලා, මා හමුවට එන්නට නො හැක්ක. ඉදින් ‘මම ඒ තෙපුල් නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට නො දුර ලා, මහණ ගොයුම් හමුවට යන්නෙම්’ යි ඔහුට මෙඩු සිතෙක් විනම්, ඔහුගේ හිස ද ගිලිහෙතැ’ යි හාගුවතුන් වහන්සේ වියින් මේ වවතය එකාන්තයෙන් අවධාරණය කොට (තියතා කොට) ම වදුරනා ලද සේ යැ. වහන්ස, අවෝලක පාරීකපුතු තෙමෙසඳ්දියෙන් වෙශවලා (සිංහ ව්‍යාප්‍රාදින් බඳු අන් වෙශෙකින්) හාගුවතුන් වහන්සේ වෙතට ආයේ විනම්, හාගුවතුන් වහන්සේගේ ඒ තෙජල බොරු වන්නේ යැ’ යි හේ කි ය.

‘සූතක්බන්තය, තරාගත තෙමේ සැටියෙන් එකක් වූ, අරුතෙන් වෙනෙකක් වූ, දැනකට යන බසක් කියන්නේ ද ?’ යි මම ඇසිමි.

‘කිමෙක් ද වහන්ස, හාගුවතුන් වහන්සේ වියින් ‘අවෝලක පාරීකපුතු තෙම ඒ තෙපුල් නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට නො දුර ලා මා හමුවට එන්නට නො හැක්කැ’ යි ද, එසේ ඒ තෙපුල් නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට නො දුර ලා මහණ ගොයුම් වෙත යන්නෙම්’ යි ඔහුට මෙසේ සිතෙක් විනම්, ඔහු හිස ද ගිලිහෙතැ’ යි හාගුවතුන් වහන්සේ වියින් සිය සිතින් ඔහු සිත පිරිපිදා අවෝලක පාරීකපුතුයා දන්නා ලද්දේ ද ? තැන නොන්, ‘අවෝලක පාරීකපුතු ඒ තෙපුල් නො හැරපියා … හාගුවතුන් වහන්සේ හමුවට එනු නො හැක්කැ’ යි, … ඉදින් ඒ තෙජල නො හැරපියා … මහණ ගොයුම් හමුවට යන්නෙම් වන්නෙම්’ යි සිතා යන්නේ නම්, ඔහු හිස ගිලි හෙතැ’ යි දේවතා කොනෙක් හාගුවතුන් වහන්සේට මේ පවත් සැලු කළයේ ද ?’ යි හේ පුරවුත්.

17. “වෙතසා වෙතො පරිවච විදිතො වෙව මේ සුනකිනු අවශ්‍යෙනා පාලීකපුණු අහඛ්‍යා අවශ්‍යා පාලීකපුණු ත්. වාච්. අපහාය ත්. විත්ත්. අපහාය ත්. දිවියි. අපවිනිසුර්ජිත්වා මම සම්මුඩ්ජාව. ආගන්තු. සවේ පි’සු එවමසු: අහ. ත්. වාච්. අපහාය ත්. විත්ත්. අපහාය ත්. දිවියි. අපවිනිසුර්ජිත්වා සමණසු ගොතමසු සම්මුඩ්ජාව. ගවිජයාත්ති, මූද්‍යා පි තසු විපතෙයා’ත්. දෙවතා පි මේ එතමන්. ආරෝවෙසු: අහඛ්‍යා හනෙන අවශ්‍යෙනා පාලීකපුණු ත්. වාච්. අපහාය ත්. විත්ත්. අපහාය ත්. දිවියි. අපවිනිසුර්ජිත්වා හගවතො සම්මුඩ්ජාව. ආගන්තු, සවේ පි’සු එවමසු: අහ. ත්. වාච්. අපහාය ත්. විත්ත්. අපහාය ත්. දිවියි. අපවිනිසුර්ජිත්වා සමණසු ගොතමසු සම්මුඩ්ජාව. ගවිජයාත්ති මූද්‍යා පි තසු විපතෙයා’ත්.

අලිතො පි නාම ලිවිජ්‍යිනා. ගසනාපත්‍ර අඩුනා කාලකතො, තාවත්ති-ස්කාය. උපපතෙනු. සො පි ම්. උපසඩකලිත්වා එවමාරෝවෙසි: ‘අලජ්‍යි හනෙන අවශ්‍යෙනා පාලීකපුණු මූසාවාදී හනෙන අවශ්‍යෙනා පාලීකපුණු මමඟ්-හනෙන අවශ්‍යෙනා පාලීකපුණු බ්‍යාකායි වැජ්ජියාමේ ‘අලිතො ලිවිජ්‍යි සෙනාපත්‍ර මහාතිරය. උපපතෙනු තාවත්තිස්-කායම්පි උපපතෙනු. අලජ්‍යි හනෙන අවශ්‍යෙනා පාලීකපුණු, මූසාවාදී හනෙන අවශ්‍යෙනා පාලීකපුණු, අහඛ්‍යා ව හනෙන අවශ්‍යෙනා පාලීකපුණු ත්. වාච්. අපහාය ත්. විත්ත්. අපහාය ත්. දිවියි. අපවිනිසුර්ජිත්වා හගවතො සම්මුඩ්ජාව. ආගන්තු. සවේ පි’සු එවමසු: අහ. ත්. වාච්. අපහාය ත්. විත්ත්. අපහාය ත්. දිවියි. අපවිනිසුර්ජිත්වා සමණසු ගොතමසු සම්මුඩ්ජාව. ගවිජයාත්ති, මූද්‍යා පි තසු විපතෙයා’ත්.

ඉති බො සුනකිනු වෙතසා වෙතො පරිවච විදිතො වෙව මේ අවශ්‍යෙනා පාලීකපුණු අහඛ්‍යා, අවශ්‍යා පාලීකපුණු ත්. වාච්. අපහාය ත්. විත්ත්. අපහාය ත්. දිවියි. අපවිනිසුර්ජිත්වා, මම සම්මුඩ්ජාව. ආගන්තු. සවේ පි’සු එවමසු ‘අහ. ත්. වාච්. අපහාය ත්. විත්ත්. අපහාය ත්. දිවියි. අපවිනිසුර්ජිත්වා සමණසු ගොතමසු සම්මුඩ්ජාව. ගවිජයාත්ති’ මූද්‍යා පි තසු විපතෙයා’ත්. දෙවතා පි මේ එතමන්. ආරෝවෙසු: අහඛ්‍යා හනෙන අවශ්‍යෙනා පාලීකපුණු ත්. වාච්. අපහාය ත්. විත්ත්. අපහාය ත්. දිවියි. අපවිනිසුර්ජිත්වා, සමණසු ගොතමසු සම්මුඩ්ජාව. ගවිජයාත්ති, මූද්‍යා පි තසු විපතෙයා’ත්. සො බො පනාහ. සුනකිනු ටවසාලිය. පිණ්ඩාය විරිත්වා පවිජ්-හතා. පිණ්ඩාපානපවිකුණෙනා ගයන අවශ්‍යෙනා පාලීකපුණු අරාමෝ, තෙනුපසඩකලිසුම් දිවි-විහාරය. යසු දති ත්ව. සුනකිනු ඉවිජසි, තසු ආරෝවෙසි’ත්.

17. “සුනක්බත්තය, අවෙලක පාරීකපුත්‍රය ඒ තෙප්ල නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට නො දුර ලා මා හමුවට එන්නට නො සුදුස්-සේස් ය. ඉදින් ඔහුට ‘මම ඒ තෙප්ල නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට නො දුර ලා, මහණ ගොයුම් හමුවට යන්නෙම්’ යි මෙසේ සිතක් වෙතෙන්, ඔහුගේ හිස ද ගිලිහෙතැ යි මා සිතින් ඔහු සිත පිරිසිදු අවෙලක පාරීකපුත්‍රය මා විසින් දන්නා ලද්දේ ය. දේවතා කෙනෙක් ද ‘වහන්ස, අවෙලක පාරීකපුත්‍ර තෙමේ ඒ තෙප්ල නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට නො දුර ලා හාගාවතුන් වහන්සේ හමුවට එන්නට නො සුදුස්සේ ය. ඉදින් ඔහුට ‘මම ඒ තෙප්ල නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට නො දුර ලා, ‘මහණ ගොයුම් හමුවට යන්නෙම්’ යි මෙසේ සිතක් වෙතෙන් ඔහු හිස ද ගිලි හෙතැ’ යි මේ පවති මට සැලු කළහ.

ලිව්‍යවින්ගේ අජිත නම් සෙනෙට් ද නොගෙස් ද්‍රව්‍යෙහි කළරිය කෙලේ, තවුනිසා දෙවි ලෙළාවැ උපන්නේ ය. හේ ද මා කරා එලැඩි, “වහන්ස, පාරීකපුත්‍ර අවෙලක තෙමේ මුසාබස් දෙධින්නෙක, වහන්ස, ‘ලිව්‍යවින්ගේ අජිත නම් සෙනෙට් මහ නිරයට වන්හ’ යි පාරීකපුත්‍ර අවෙලක තෙමේ විදුගමනී මා ඇරඹැ ද දෙධි ය. වහන්ස, මම මහ නිරයට නො වනිමි. මම තවුනිසා දෙවිලෙළාවැ උපනිමි. වහන්ස, පාරීකපුත්‍ර අවෙලක අලජ්සියැ, පාරීකපුත්‍ර අවෙලක මුසාවාදී යැ, වහන්ස, පාරීකපුත්‍ර අවෙලක ඒ තෙප්ල නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට නො දුර ලා, හාගාවතුන් වහන්සේ හමුවට එන්නට නො සුදුස්සේ ය. ඉදින්, ‘මම ඒ තෙප්ල නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට නො දුර ලා, මහණ ගොයුම් හමුවට යන්නෙම්’ යි ඔහුට මෙසේ සිතක් වෙතෙන් (එසේ යනෙන්), ඔහු හිස ද ගිලිහෙතැ’ යි මට සැලු කළේ ය,

සුනක්බත්තය, මෙසේ මා විසින් අවෙලක පාරීකපුත්‍ර තෙමේ ‘ඒ තෙප්ල නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට නො දුර ලා මහණ ගොයුම් හමුවට යන්නෙම්’ යි ඔහුට මෙසේ සිතක් වෙතෙන් (එසේ යනෙන්), ඔහු හිස ද ගිලිහෙතැ’ යි පාරීකපුත්‍ර තෙමේ ඔහු සිත් මා සිතින් පිරිසිදු මා විසින් ද දන්නා ලද්දේ වෙයි. දෙවතා කෙනෙක් ද ‘වහන්ස, අවෙලක පාරීකපුත්‍ර තෙමේ ඒ තෙප්ල නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට නො දුර ලා, හාගාවතුන් වහන්සේ හමුවට එන්නට නො සුදුස්සේ ය. ඉදින් ඔහුට ‘මම ඒ තෙප්ල නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට නො දුර ලා, මහණ ගොයුම් හමුවට යන්නෙම්’ යි මෙසේ ඔහුට මෙසේ සිතක් වෙතෙන් (එසේ යනෙන්) ඔහු හිස ගිලිහෙතැ යි’ ද මට මෙ පවත් සැලු කළහ. සුනක්බත්තය, ඒ මම විස්ම්පුර පිඩු පිණිස හැසිර, පසුබත්හි පිඩුපායෙන් පෙරලා ඇක්මුණෙම, දිවා විහාරය පිණිස, අවෙලක පාරීක-පුත්‍රයාගේ ආරාමය කර යන්නෙම්. සුනක්බත්තය, දන් තෙක් මේ පවත් යම්කුට සැලු කරනු රිස්සෙහි නම් ඔහුට සැලු කරව්’ යි කිමි.

ඉදිධිපාචිහාරියකටා

18. අථ බොහෝ¹ හගේව පුබිත්තක්සමයා නිවාසේන්හා පත්‍රාලිවරමාදය වෙසාලි පිණිඩාය පාචිහාරියා වෙසාලිය පිණිඩාය වරින්වා පව්‍යාහක්කා පිණිඩාත්ථපටිකකනෙනා යෙන අවෙලස්ස පාචිකපුත්තක්සස ආරාමා, තෙනුපස බිකම් දිවාචිහාරාය. අථ බොහෝ හගේව සුනක්කිනෙනා ලිව්‍යාලිපුත්තෙනා තරමානරුපෝ වෙසාලි පරිසින්වා යෙන අභිජ්‍යාතා අභිජ්‍යාතා ලිව්‍යාලි තෙනුපස බිකම්. උපසංඝාම්න්වා අභිජ්‍යාතෙ අභිජ්‍යාතෙ ලිව්‍යාලි එතදෙවාවි: එසාවූසො හගවා වෙසාලිය පිණිඩාය වරින්වා පව්‍යාහක්කා පිණිඩාත්ථපටිකකනෙනා යෙන අවෙලස්ස පාචිකපුත්තක්සස ආරාමා තෙනුපස බිකම් දිවාචිහාරාය. අභිකක්මලයාසමනෙනා අභිකක්මලයාසමනෙනා. සාඛුරුපානා. සමණුනා. උත්තරීමනුසසඩමා ඉදිධිපාචිහාරිය. හවිසස් නි.

අථ බොහෝ හගේව අභිජ්‍යාතානා. අභිජ්‍යාතානා. ලිව්‍යාලිනා. එතදෙහායි: සාඛුරුපානා. කිර හොසමණානා. උත්තරීමනුසසඩමා, ඉදිධිපාචිහාරිය. හවිසස් නි. හන්ද වත හො ගව්‍යාමා නි.

අථ බොහෝ හගේව සුනක්කිනෙනා ලිව්‍යාලිපුත්තෙනා යෙන අභිජ්‍යාතා අභිජ්‍යාතා ම්‍රාහමණමහාසාලා ගහපත්ත්තෙනාවයිකා නානාත්තින්යා සමණු-ම්‍රාහමණා² තෙනුපස බිකම්, උපසංඝාම්න්වා අභිජ්‍යාතෙ අභිජ්‍යාතෙ නානාත්තින්යා සමණුම්‍රාහමණා එතදෙවාවි: එසාවූසො හගවා වෙසාලිය. පිණිඩාය වරින්වා පව්‍යාහක්කා පිණිඩාත්ථපටිකකනෙනා යෙන අවෙලස්ස පාචිකපුත්තක්සස ආරාමා තෙනුපස බිකම් දිවාචිහාරාය. අභිකක්මලයා-සමනෙනා අභිකක්මලයාසමනෙනා. සාඛුරුපානා. සමණුනා. උත්තරීමනුසසඩමා ඉදිධිපාචිහාරිය. හවිසස් නි. අථ බොහෝ හගේව අභිජ්‍යාතානා. අභිජ්‍යාතානා. නානාත්තින්යානා. සමණුම්‍රාහමණානා. එතදෙහායි: සාඛුරුපානා. කිර හො සමණුනා. උත්තරීමනුසසඩමා ඉදිධිපාචිහාරිය. හවිසස් නි. හන්ද වත හො ගව්‍යාමා’නි.

19. අථ බොහෝ හගේව අභිජ්‍යාතා අභිජ්‍යාතා ලිව්‍යාලි අභිජ්‍යාතා අභිජ්‍යාතා, ව ම්‍රාහමණමහාසාලා ගහපත්ත්තෙනාවයිකා නානාත්තින්යා සමණු-ම්‍රාහමණා යෙන අවෙලස්ස පාචිකපුත්තක්සස ආරාමා තෙනුපස බිකම්-මි-සු. සා එසා හගේව පරිසා හොන්³ අනෙකසතා අලනාකසහස්‍රා. අයසායි බොහෝ හගේව අවෙලලා පාචිකපුත්තෙනා ‘අභිකක්නා කිර අභිජ්‍යාතා අභිජ්‍යාතා අභිජ්‍යාතා ලිව්‍යාලි, අභිකක්නා අභිජ්‍යාතා අභිජ්‍යාතා ව ම්‍රාහමණමහාසාලා ගහපත්ත්තෙනාවයිකා නානා-ත්තින්යා සමණුම්‍රාහමණා, සමණා පි ගොතමා, මයෙ. ආරාමා දිවාචිහාරා-ත්තින්නෙනා’නි. සුන්නානාසස හය. ජමනීතත්ත්ව. ලෙළාමහාසා උද්‍යාදී.

1. අථ බොහෝ සවාහා. (සුව)

2. නානාත්තින්යා සමණු-ම්‍රාහමණ. (සුව)

3. මහා හොන් (ම්‍රාහා)

සංදේශපාතිහාරය කළා

18. හාඳුවය, එකළුහි මම පෙර වරුයෙහි හැද පෙරවැටු පා සිවුරු ගෙන පිඩු පිණිස විසඳුපුරට පිවිසියෙම්. විසඳුපුර පිඩු පිණිස හැඹිර පිණ්ධිපාතයෙන් පෙරලා ඇක්මුණෙම්, පසුබත්ති දිවාචිරණය පිණිස අවවලක පාරීකපුත්‍රයාගේ ආරාමය කරා ගියෙමි. හාඳුවය, එකළුහි ලිව්‍යවිපුත්‍ර සුනක්බත්ත තෙම වෙළෙවි වෙළෙවි වැ විසඳුපුර වැද, ප්‍රකට ප්‍රකට ලිව්‍යවින් කරා එලැඹියේ ය. එලැඹි, ‘අවැක්ත්ති, තෙල හාගාච්‍රාත් වහන්සේ විසඳුපුර පිඩු පිණිස හැඹිර, පිණ්ධිපාතයෙන් පෙරලා ඇක්මුණුපු පසුබත්ති දිවාචිරණ පිණිස අවවලක පාරීකපුත්‍රයාගේ ආරාමය කරා වැඩි සේක. ආයුණුමත්ති, එහි යවු, සාඩු ස්වභාවය ඇති මහජුන් ගේ උතුරු මිනිස් දහමින් ඉදු පෙළහරක් වන්නේ යැ’ යි කේ ය.

හාඳුවය, එ විටැ ඒ ප්‍රකට ප්‍රකට ලිව්‍යවිනාට, ‘සාඩුරුප ඩු මහජුන් ගේ උතුරු මිනිස් දහමින් ඉදු පෙළහරක් වන්නේ ල. හවත්ති, දන් එහි යම්හ’ යි මේ සිත විය.

ඉක්බිති ලිව්‍යවිපුත්‍රසුනක්බත්ත තෙමේ ප්‍රකට ප්‍රකට නන් තොටු මහණ බමුණන් ද කරා එලැඹි, ‘අවැක්ත්ති, තෙල හාගාච්‍රාත් වහන්සේ විසඳුපුර පිඩු පිණිස හැඹිර, පිණ්ධිපාතයෙන් පෙරලා ඇක්මුණුපු, පසුබත්ති-දිවාචිරණය පිණිස අවවලක පාරීකපුත්‍රය ගේ ආරාමයට වැඩි සේක. ආයුණුමත්ති, එහි යවු, ආයුණුමත්ති, එහි යවු, සාඩු ස්වභාවය ඇති මහජුන්ගේ උතුරු මිනිස් දහමින් ඉදු පෙළහරක් වන්නේ යැ’ යි සැලු කෙලේ ය. හාඳුවය, එකළු ඒ ප්‍රකට ප්‍රකට නන්තොටුවිනාට, මහණ-බමුණනාට ‘හවත්ති, සාඩුරුප ඩු මහජුන්ගේ උතුරු මිනිස් දහමින් ඉදු පෙළහරක් වන්නේ ල. හවත්ති, දන් එහි යම්හ’ යි මේ සිත විය.

19. හාඳුවය, එකළු ප්‍රකට ප්‍රකට ලිව්‍යවිපු ද, ප්‍රකට ප්‍රකට බමුණු මහසඳුපු ද, ගැහැවී මහසඳුපු ද, නන් තොටුවැ ද, මහණ-බමුණෝ ද පාරීකපුත්‍ර අවවලකයා ගේ ආරාමය කරා එලැඹියහ. හාඳුවය, එ තොළයෙක් සිය ගණන් තොළයෙක් දහස් ගණන් ජනය ඇති පිරිසෙක් විය. හාඳුවය, පාරීකපුත්‍ර අවවලක තෙමේ ‘ප්‍රකට ප්‍රකට ලිව්‍යවින් ආහ යි, ප්‍රකට ප්‍රකට බමුණු මහසඳුන් ද ගැහැවී මහසඳුන් ද නන් තොටු මහණ-බමුණන් ද ආහ’ යි, මහණ ගොපුමුපු ද මා අරමෙහි දිවාචිරා පිණිස සුන්හ යි ද ඇයි ය. ඇයිමෙන් ඔපුට බිය ද තැනි ගැන්ම ද ලෙමුදහ ගැන්ම ද උපනා.

20. අප බො හගෙව අවෙලෙ පාලීකපුත්‍රයා හිතේ සංවිශේෂ ලෙළාමහවධ්‍යත්වයා යෙන තිනුකබාණුපරිබාරකාරාමෝ¹ තෙනුපසඩින්මි. අසේස්සායි බො හගෙව සා පරිසා ‘අවෙලෙ කිර පාලීකපුත්‍රයා හිතේ සංවිශේෂ ලෙළාමහවධ්‍යත්වයා යෙන තිනුකබාණුපරිබාරකාරාමෝ තෙනුපසඩින්නා’ නි. අප බො හගෙව සා පරිසා අක්‍රූදතරු පුරිසා ආමනෙනයි: එහි තව සො පුරිසා, යෙන තිනුකබාණුපරිබාරකාරාමෝ, යෙන අවෙලෙ පාලීක පුත්‍රයා තෙනුපසඩින්මි, උපසඩින්ච්චා අවෙලං පාලීකපුත්‍රයා. එව්ච්චි: අහිකකමාවුසො පාලීකපුත්‍රයා. අහිකකනා අහිකුණුතා අහිකුණුතා ලිව්‍යලී, අහිකකනා අහිකුණුතා අහිකුණුතා ව බුජමලුමහාසාලා ගහපත්තෙනවයිකා නාභාතින්සීයා සම්බුජමණු, සමණු පි ගොත්මෙ ආයස්ථිත්වා ආරාමේ දිවාවිහාරු. නිසිනෙනා. හායිතා බො පන තෙ එසා ආවුෂේෂ පාලීකපුත්‍රයා වෙසාලියා. පරිස්ථි වාචා: සමණු පි ගොත්මෙ සැඹුණවාදේ අහම් සැඹුණවාදු. සැඹුණවාදු බො පන සැඹුණවාදනා අරහත් උත්තරිමනුස්සාධිමෙ, ඉදිධිපාටිහාරියා. දැස්සුතු. සමණු වේ ගොත්මෙ, උපඩියා. ආගවේෂයා, අහම් උපඩියා. ගවේෂයා. තෙ තත් උහා පි උත්තරිමනුස්සාධිමෙ, ඉදිධිපාටිහාරියා. කරෙයුතුම්. එක. වේ සමණු ගොත්මෙ, උත්තරිමනුස්සාධිමෙ, ඉදිධිපාටිහාරියා. තරිස්සන්, ද්වාහ. කරිස්සාම්, දේ වේ සමණු ගොත්මෙ, උත්තරිමනුස්සාධිමෙ, ඉදිධිපාටිහාරියාන් කරිස්සන්, වහනාරාහ. කරිස්සාම්. වහනාරි වේ සමණු ගොත්මෙ, උත්තරිමනුස්සාධිමෙ, ඉදිධිපාටිහාරියාන් කරිස්සන්, අව්‍යාහ. කරිස්සාම්. ඉත් යාවතක්. සමණු ගොත්මෙ උත්තරිමනුස්සාධිමෙ, ඉදිධිපාටිහාරියා. කරිස්සන්, තන්දිගුණ. තන්දිගුණහ. කරිස්සාම්” නි. අහිකකම්සේසාවි² බො, ආවුෂේෂ පාලීකපුත්‍රයා උපඩියා. සඛ්‍යපයිම්. යෙව ආගජකා සමණු ගොත්මෙ, ආයස්ථිත්වා ආරාමේ දිවාවිහාරු. නිසිනෙනා” නි

1. ඩියුකුවාණු (මජ්‍ය.)

2. අයිත්‍යවයෝ ජාත

20. හාභිවය, එකලුවනාහි අවෙලක පාලීකපුත්‍ර තෙමේ බිය පත් වූයේ, බියෙන් කළකිරුණේ, උපන් ලොමුදහ ගැනුම් ඇත්තේ, නිෂ්ඨකඩාලු පරිවාරකයා ගේ (තිකිරිකෘතු පිරිවැට්පා ගේ) ආරාමය කරා ගියේ ය. හාභිවය, අවෙලක පාලීකපුත්‍ර තෙමේ බිය පත්තේ, බියෙන් කළකිරුණේ, හටගත් ලොමුදහ ගැනුම් ඇත්තේ, නිශ්චිරිකෘතු පිරිවැට්පා ගේ ආරාමය කරා ගියේ ලැ' යි ඒ පිරිස අසුළු ම ය. හාභිවය ඉක්බිඛි එ පිරිස එක් පුරුෂයකු බණවා, 'හවත් පුරුෂය, මෙහි එව, නිශ්චිරිකෘතු පිරිවැට්පාගේ අරමට, අවෙලක පාලීකපුත්‍රයා චෙතටය. ගොස්, අවෙලක පාලීකපුත්‍රයාට, 'ඇවැත් පාලීකපුත්‍රයෙනි, නැඟී එවු. ප්‍රකට ප්‍රකට ලිජ්ජ්‍යේ ඔබ අරමැ රස් වූහ. ප්‍රකට ප්‍රකට බමුණු මහසල්ඩු ද ගැහැවී මහසල්ඩු ද තන්-තොවුණෝ ද මහණබමුණෝ ද (ඔබ අරමු) රස් වූහ. මහණ ගොයුම්ඩු ද ආයුණුමතුන් ගේ ආරාමයෙහි දිවාවිහරණය පිළිස අවුත් උත්ත. ඇවැත් පාලීකපුත්‍රයෙනි. විසල්පුර පිරිස මැද දි ඔබ විසින් “මහණ ගොයුම් ඇනවාද ඇත්තේ ය, මම ද ඇනවාද ඇතියෙමි. ඇනවාද ඇත්තේ ඇනවාද ඇත්තකු හා උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර දක්වන්නාට සුදුස්සේ ය. මහණ ගොයුම් වාද පිළිස අඩ මහක් එත්තේ නම්; මමත් අඩ මහක් ඉදිරියට යන්නෙමි. එහිදී ඒ අපි දේ දෙනා ම උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර කරන්නම්. මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර දෙකක් කරන්නෙමි. මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර දෙකක් කරන්තේ නම්, මම සතරක් කරන්නෙමි, මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර සතරක් කරන්තේ නම්, මම අවක් කරන්නෙමි. මෙසේ මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් යම් පමණ පෙළහර කරන්තේ ද, මම එමෙන් දෙගුණ දෙගුණ ඉදු පෙළහර කරන්නෙමි” යි මෙ තෙපුල් කියන ලද්දමද ය. “ඇවැත් පාලීකපුත්‍රයිනි, අඩ මහක් නැඟී එවු. හැමට පළමු ම මහණ ගොයුම්ඩු අවුත්, ආයුණුමතුන් ගේ ආරාමයෙහි දිවාවිහරණය පිළිස ඉත්තාගැ' යි මෙසේ කියව්” යි කියා යැවුහ.

“එච්. සේ,” නි බො හැණව සේ පුරිසේ තස්සා පරිසාය පටි-සුළුනා යෙන තිනුකබාණුපරිඛාරකාරුමේ, යෙන අවෙලු පාලීක-පුත්‍ර තෙතුපස විකම්. උපසංකීර්ණ අවෙලු. පාලීකපුත්‍ර එන්ද-වෛව්: අහිකකමාවූසේ පාලීකපුත්‍ර. අහිකකනා අහිස්ස්දාභා අහි-ක්කදාතා ලිව්‍යේ අහිකකනා අහිස්ස්දාභා අහිස්ස්දාභා ව මාගම්ල-මහාසාලා ගහඟනීනෙවයිකා නානානීයියා සම්භ්‍රාජමලු සම්භ්‍රා පි ගොනමේ ආයස්මත්‍රා ආරාම දිවාවිහාර. නියිනෙනා. භායිනා බො පන තෙ එසා ආවූසේ පාලීකපුත්‍ර වෙසාලිය. පරිසාන් වාචා: සම-ජ්‍යා පි ගොනමේ සුළුණවාදේ අපමි සුළුණවාදේ. සුළුණවාදේ බො පන සුළුණවාදේනා අරහති උකකිමනුස්සධිමෙමා ඉදිනිපාවිහාරිය. දැස්සන්. -පා-ඉත් යාවතක. සම්භ්‍රා ගොනමේ, උකකිමනුස්සධිමෙමා ඉදිනිපාවිහාරිය. කරිසානි තන්දිගුණ. තන්දිගුණාහ. කරිසාම්” නි. අහිකකම්සේව බො ආවූසේ පාලීකපුත්‍ර උපඩියිපර්. සබඩයිම. යෙව ආගන්තා සම්භ්‍රා ගොනමේ ආයස්මත්‍රා ආරාම දිවාවිහාර. නියිනෙනා” නි.

21. එච්. වුනෙන හැණව අවෙලු පාලීකපුත්‍රනා ‘ආයාම් ආවූසේ ආයාම් ආවූසේ’ නි වන්, තනේව සංසපනි. න සගකකානි ආසනාපි වුවදාන්. අට බො හැණව සේ පුරිසේ අවෙලු. පාලීකපුත්‍ර එන්ද-වෛව්: කි-පු නාම තෙ ආවූසේ පාලීකපුත්‍ර පාවලා’ පු නාම තෙ පියිකයි. අලුතිනා පියික. පු නාම තෙ පාවලාපු අලුතිනා? ‘ආයාම් ආවූසේ, ආයාම් ආවූසේ’ නි වන්, තනේව සංසපනි, න සගකකානි ආසනා පි ‘වුවකාතුනායි. එවමි බො හැණව වුවවලානෙනා අවෙලු පාලීකපුත්‍රනා ‘ආයාම් ආවූසේ, ආයාම් ආවූසේ’ නි වන්, තනේව සංසපනි, න සගකකානි ආසනා පි වුවකාතුනායි. යද බො සේ හැණව පුරිසේ අස්ස්සයි ‘පරාභ්‍රමරුපා අය. අවෙලු පාලීකපුත්‍රනා, ‘ආයාම් ආවූසේ ආයාම් ආවූසේ’ නි වන්, තනේව සංසපනි. න සගකකානි ආසනාපි වුවකාතුනායි, අට ත. පරිය. ආගන්තා එවමාරෝවයි: පරා-ඇත්‍රුලේ, ගො අය. අවෙලු පාලීකපුත්‍රනා, ‘ආයාම් ආවූසේ, ආයාම් ආවූසේ’ නි වන්, තනේව සංසපනි, න සගකකානි ආසනා පි වුවකාතුනායි.

එච්. වුනෙන අහ. හැණව ත. පරිය. එන්දවෛව්: අහඛ්‍යා බො ආවූසේ අවෙලු පාලීකපුත්‍රනා ත. වාච. අපසභාය ත. විත්තා. අපසභාය ත. දිවියි. අපවිනිස්සජප්පින්, මම සම්මුවිහාව. ආගන්තා. සවේ පිසු එවම්සේ ‘අහ. ත. වාච. අපසභාය ත. විත්තා. අපසභාය ත. දිවියි. අපවිනිස්සජප්පින්, සම්භ්‍රා ගොනම්සේ සම්මුවිහාව. ගැව්‍යායානායි, මුද්‍රා පි තස්ස විප්පතයා’ නි.

පයිමහාණවාරෝ නිවයින්.

භාගිවය, ‘එසේ යැ හටත්නි’දී කියාම ඒ පුරුෂ තෙම එ පිරිසට පිළිවැන් දී, තිසිරිකෘෂු උරිවැඳුනුගේ අරම කර, අවෙලක පාරීකපුත්‍රයා වෙතට ගියේය. ගොස් ඔහු බණවා, ‘අුවැත් පාරීකපුත්‍රයිනි, නැහි එවු. ප්‍රකට ප්‍රකට ලිජවිහු ද අවිත් රස් දුවාහු වෙත්, ප්‍රකට ප්‍රකට බහුණු මහසල්හු ද ගැහැවී මහසල්හු ද නන් තොටුවේ ද මහණබමුණෝ ද අවිත් රස් වුවාහු වෙත්. මහණ ගොයුම්හු ද ආයුණුමතුන් ගේ ආරාමයෙහි දිවාචිරණය පිණිස අවිත් උන්නාහු වෙත්. ඇවැත්නි, ඔබ විසින් විසල්පුර පිරිස මැදු දී ‘මහණ ගොයුම්හු ද දැනවාද ඇත්තේයා ය, මම ද දැනවාද ඇත්තෙමි. දැනවාද ඇත්තේ වූ කළ දැනවාද ඇත්තක්හු භා උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර දක්වීන්නට සුදුස්සේයා, මෙයේ යම් පමණ මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර කරන්නෙමි යි මේ තෙත්ල කියන ලද්දේ ය. ඇවැත්නි, පාරීකපුත්‍රයිනි, අඩ මහක් නැහි එවු. හැමට පෙරානුවම මහණ ගොයුම්හු අවිත් ආයුණුමතුන්ගේ ආරාමයෙහි දිවාචිරණ පිණිස ඉන්නාහු වෙති’දී කි ය.

21. භාගිවය, ඔහු මෙයේ කි කළු පාරීකපුත්‍ර අවෙලක තෙමේ ‘අුවැත්නි එම්, ඇවැත්නි, එම්’දී කියා එතුන ම ගැලී, ඒ මේ අතට සැලෙයි. පුන් තැනින් තැහෙන්නට ද නොහැකි වෙයි. භාගිවය, ඉක්නින් ඒ පුරුෂ තෙමේ අවෙලක පාරීකපුත්‍රයාට, “අුවැත් පාරීක සුත්‍රයිනි, කිමෙක් ද? ඔබ හිද්මඟැට පුන් තැනා ඇලුණේ ද? ඔබ පුන් තැනා හෝ ඔබේ හිද්මඟැටවහි ඇලුණේ ද? ‘අුවැත්නි එම්, ඇවැත්නි එම්’ දී කියා ඔහි ම ගැලී ඒ මේ අතට සැලෙයි. පුනාස්නෙන් තැහෙන්නට ද නොහැකි වෙති” යි කිය.

භාගිවය, අවෙලක පාරීකපුත්‍ර තෙමේ මෙයේ කියනු ලබන්නේ ද ‘අුවැත්නි එම්, ඇවැත්නි එම්’ දී කියා එහි ම ගැලී ඒ මේ අතට සැලෙයි, පුනාස්නෙනානුද තැං නො හෙයි. ඒ පුරුෂ තෙම් “මේ අවෙලක පාරීක-පුත්‍රයා පැයදුණු සැහැවී (හෝ තැවට්ටාව සැහැවී) ඇත්තේ ය: ඇවැත්නි එම්, ඇවැත්නි එම්’දී කියා එහි ම ගැලී ඒ මේ අත සැලෙයි. පුනාස්නෙනානුද නො තැං හෝ” යැ දී යම් විවෙක දැනගත්තේ ද, එ විට ඒ පිරිස කරා අවිත්, ‘හවත්නි, මේ අවෙලක පාරීකපුත්‍ර පැයදුණු සැහැවී ඇත්තේ ය; ‘අුවැත්නි එම්, ඇවැත්නි එම්’දී එ තිනැ මැ ගැලී ඒ මේ අත සැලෙයි. පුනාස්නෙනානුද නො තැං හෝ” යැ දී මෙයේ සැලු කෙලේ ය.

භාගිවය, ඔහු මෙයේ කි කළේ, මත ඒ පිරිස බණවා, ‘අුවැත්නි, අවෙලක පාරීකපුත්‍ර තෙමේ ඒ තෙත්ල නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට බැහැර නො කොට, මා හමුවට එන්නට නො සුදුසු ය. ඉදින් ඔහුට, ‘මත ඒ තෙත්ල නො පියා, ඒ සිත නො පියා, ඒ දිට බැහැර නො කොට, මහණ ගොයුම්හු හමුවට යන්නෙමි’දී මෙයේ සිතක් වන්නේ නම්, ඔහු ගේ හිස ද ගිලිහෙන්නේ යැ’ යි මේ පවත් කිම්.

පළමු බණවර නිමියේ ය.

22. අට බො හගුව අක්ෂේතරා ලිඛිත්වී මහාමත්තා උච්චායාසනා ත්. පරිස. එතදවාව්: තෙන හි හො මූහුත්තා තාව ආගමේ යාචාහ. ගව්තාම්. අපෝධ්‍යනාම අහම් සක්‍රීලේඛයා. අවලු. පාලික-පුත්‍රණය ඉම. පරිස. ආනෙත්තාත්. අට බො සො හගුව ලිඛිත්වී මහා-මත්තා යෙන නිශ්චකබාණුපරිධිජකාරාමේ යෙන අවලෙලා පාලික-පුත්‍රණය තෙනුපසඩික්මී, උපසඩික්මීන්, අවලු. පාලිකපුත්‍රණය එතද-වාව. අහික්කමාවූසො පාලිකපුත්‍රණය, අහික්කන්න. තෙ සෙයෝයා, අහික්කන්නයා අහිස්සුතා අහිස්සුතා ලිඛිත්වී -ප- සමෙශ්‍ය පි ගොතමේ ආයසමත්තා ආරාමේ දිවාච්චාර. නිසින්තා. හාසිනා බො පන තෙ එසා ආවූසො පාලිකපුත්‍රණය වෙසාලිය. පරිසත්. වාචා ‘සමෙශ්‍ය පි ගොතමේ සුරුණපාද්‍ය -ප- ත්දිගුණ. ත්දිගුණය. කරිසාම්’නි. අහික්කම්සෙව බො ආවූසො පාලිකපුත්‍රණය උපධිඡර්. සඩඩාලය-මක්කාව ආයන්තා සමෙශ්‍ය ගොතමේ ආයසමත්තා ආරාමේ දිවා ව්‍යාච්චාර. නිසින්තා හාසිනා බො පනෙසා ආවූසො පාලිකපුත්‍රණය, සම ගණන ගොතමේන පරිසත්. වාචා: ‘අහභිජා බො අවලෙලා පාලික-පුත්‍රණය ත්. වාචා. අපහාය ත්. විත්තා අපහාය ත්. දිවිජි. අපවිනිසා-ජීත්, මම සම්මුඩ්ජාව. ආයන්තා. සවේ පි’සා එවලසා අහ. ත්. වාචා. අපහාය -ප- සම්රුෂ්ප ගොතමසා සම්මුඩ්ජාව. ගැවිජයනත්, මුද්‍යං. පි තසා විපනෙයා’නි. අහික්කමාවූසො පාලිකපුත්‍රණය, අහික්කමනෙනෙව තෙ ජ්‍ය. කරිසාම, සම්රුෂ්ප ගොතමසා පරාරුසනත්.’

එඩි. වූත්තා හගුව අවලෙලා පාලිකපුත්‍රණය ‘ආයාම් ආවූසො ආයාම් ආවූසො’නි වනවා තනේව්ව ස.සපාත් නා සක්කාත් ආසනා පි වූව්‍යාත්තා. අට බො හගුව ලිඛිත්වී මහාමත්තා අවලු. පාලිකපුත්‍රණය එතදවාව්: කි. සු නාම තෙ ආවූසො පාලිකපුත්‍රණය, පාවලාසු නාම තෙ පියකස්. අලේනා, පියක. සු නාම තෙ පාවලාසු අලේනා? ‘ආයාම් ආවූසො, ආයාම් ආවූසො’නි වනවා තනේව්ව ස.සපාත්, නා සක්කාත් ආසනා පි වූව්‍යාත්තත්.

එවලි බො හගුව වූව්‍යාතානා අවලෙලා පාලිකපුත්‍රණය ‘ආයාම් ආවූසො, ආයාම් ආවූසො’නි වනවා තනේව්ව ස.සපාත්, නා සක්කාත් ආසනා පි වූව්‍යාත්තත්, අට ත්. පරිස. ආයන්තා එවමාරුවෙයි: පරාජුතරුපා හො අවලෙලා පාලිකපුත්‍රණය, ‘ආයාම් ආවූසො ආයාම් ආවූසො’නි වනවා තනේව්ව ස.සපාත්, නා සක්කාත් ආසනා පි වූව්‍යාත්තත්.

22. හාඩ්වය, එ කළු එක්තරා ලිව්‍යටි මහ ඇමැත්තෙක් පූනස්තනන් නැහ, ඒ පිරිස අමතා, “හවිත්ති, එසේ වී නම්, මා ගොස් එන තාක් තව මොහොතක් බලවු. මමත් ගොස් අවෙලක පාලිකපුත්‍රයා මේ පිරිස කර ගෙන එන්නට හැකි විම නම්, ඒ ඉතා යෝහොකු” දි කිය. හාඩ්වය, ඉක්විති ඒ ලිව්‍යටි මහ ඇමැත්තා තිබිරිකණු පිරිවැඩියා අරමට, අවෙලක පාලිකපුත්‍රයා වෙතට ගියේ ය. ගොස් ඔහු අමතා, ‘ඇවැත් පාලිකපුත්‍රයෙනි, නැඹි එන්න. ඔබ නැඹි ආවෙත් ඒ මැනැවී. ප්‍රකට ප්‍රකට ලිව්‍යටිහු අවුත් රස් වැ උන්නාහ ... මහන ගොයුම්පු ද ආයුණුමතුන් ගේ ආරාමයෙහි දිවා-විහරණ පිණිස පූන්හ. ඇවැත්ති, පාලිකපුත්‍රයෙනි, ‘මහන ගොයුම් ද ඇනවාද ඇත්තේ ය, මම ද ඇනවාද ඇත්තෙම් ... මම එ මෙන් දෙගුණයක් දෙගුණයක් ඉදු පෙළහර කරන්නෙම්’ දි විසඳු පුරු පිරිසෙහි මේ තෙප්ල ඕඩ විසින් කියන ලද ය. ඇවැත්ති, පාලිකපුත්‍රයෙනි, අඩංගු නැඹි එන්න. මහන ගොයුම්පු හැමට පළමු ම අවුත් ආයුණුමතුන් ගේ ආරාමයෙහි දිවාවිහරණ පිණිස පූන්හ. ඇවැත්ති, පාලිකපුත්‍රයෙනි, ‘අවෙලක පාලික-පුත්‍රයා ඒ වවනාය නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට් බැහැර නො කාව මා හමුවට එන්නට නො නිස්ස. ඉදින් ඔහුට, ‘එ වවනා භැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට් බැහැර නො කාව මහන ගොයුම් හමුවට යන්නෙම්’ දි මෙසේ සිතක් වුවෙත් ඔහු සිස ද ගිලිහෙතු’ දි මහන ගොයුමන් විසින් පිරිස මැදු මේ වවනාය කියන ලද ම ය. ඇවැත්ති, පාලිකපුත්‍රයෙනි, නැඹි එන්න. නැඹි එම් පමණින් ඕඩට ජය ලබවන්නටු, මහන ගොයුමන්ට පරාජය කරන්නටු’ දි මේ තෙප්ල ඕඩ.

හාඩ්වය, ඔහු එසේ කි කළුණි අවෙලක පාලිකපුත්‍ර ‘ඇවැත්ති එම්, ඇවැත්ති එම්’ දි කියා එහි ම ගැලී සැලෙයි. පූනස්තනෙනුදු නො නැංග හෙයි. හාඩ්වය, එ කළුණි ලිව්‍යටි මහ ඇමැත්ති අවෙලක පාලිකපුත්‍රයා බණවා ‘කිමෙක් ද ඇවැත්ති පාලිකපුත්‍රයෙනි, ඔබ හිද්මඟුට පූන්තුන්හි ඇලිගත්තේ ද? නැත නොත් පූන් තැන ඔබ හිද්මලහි ඇලිගත්තේ ද? එම් ඇවැත්ති, එම් ඇවැත්ති’ දි කියා එහි ම ගැලී සැලෙනි, පූන් තැනිනුදු නො නැංග හෙති’ කි ය.

හාඩ්වය, මෙසේ කියනු ලබනුයේ ද අවෙලක පාලිකපුත්‍ර ‘ඇවැත්ති එම්, ඇවැත්ති එම්’ දි එහි ම ගැලී සැලෙයි. පූනස්තනෙනුදු නො නැංග හෙයි. හාඩ්වය, ඒ ලිව්‍යටි මහමුත්ති කෙමෙ ‘මේ අවෙලක පාලිකපුත්‍ර පැයුණු සැහැවී ඇතියේ ය. ‘එම් ඇවැත්ති, එම් ඇවැත්ති’ දි එහි ම ගැලී සැලෙයි, පූනස්තනෙනුදු නො නැංග හේ’ යැ දි දත් කෙගෙනි ම ඒ පිරිස කරා අවුත් හවත්ති’ අවෙලක පාලික පුත්‍ර පැයුණු සැහැවී ඇත්තේ, ‘ඇවැත්ති එම්, ඇවැත්ති එම්’ දි එහි ම ගැලී සැලෙයි, පූනස්තනෙන් නො නැංග හේ’ යැ දි සැලෙයි.

23. එවං වූහේ අහා හැණවි තං පරිසං එතදෙවාව්: අහඛේඩා ගෙවා ආවුසේ, අවෙලලා පාරීක්පුතෙකා තං වාවං අපහාය -පෙ- මම සම්මුඩ් සාච් ආගත්තු. සවේ පි'සක එවමසක: අහා තං වාවං අපහාය -පෙ- සම්බන්ධ ගොනමසක සම්මුඩ්හාව. ගැවිෂයාන් මූද්‍යා පි තසක විපතෙයා, සවේ පායසමත්තානා. ලිවිෂවිනා. එවමසක: ‘මයා අවෙලලා පාරීක්පුත්‍ය වරත්තාහි බැංකින්, ගොයුගෙහි ආවිස්ස්‍යාමා,න්, තා.වරත්තා ජිපෝරු. පාරීක්පුතෙකා වා. අහඛේඩා අවෙලලා පාරීක්පුතෙකා තං වාවං අපහාය -පෙ- සවේ පි'සක එවමසක ‘අහා තං වාවං අපහාය -පෙ- සම්බන්ධ ගොනමසක සම්මුඩ්හාව. ගැවිෂයාන් මූද්‍යා පි තසක විපතෙයා’න්.

අථ ගොන හැණවි ජාලියා දුරුපත්‍යිකනෙනවාසි උච්චායාසනා තං පරිසං එතදෙවාව්: තෙන හි හො මූද්‍යත්‍ය. නාව ආගමේ යාචාහා. ගව්‍යාම්, අපහවනාම අහම් සකකුලෙන්යා. අවෙලලා. පාරීක්දුත්‍ය ඉමං. පරිසං ආනෙනුත්ත්. අථ ගොන හැණවි ජාලියා දුරුපත්‍යිකනෙනවාසි යෙන තින්කුකබාලුපරිඛ්‍යාරකාරාමා, යෙන අවෙලලා පාරීක්පුතෙකා තෙනුපසඩකම්. උපසඩකම්න්, අවෙලලා. පාරීක්පුත්‍ය. එතදෙවාව්: අහිකකමාවූසෙ, පාරීක්පුත්‍ය. අහිකකනා තෙ සෙයායා. අහිකකනා අහි සැසුනා, අහිසැසුනා, ලිවිෂවි -පෙ- සම්බන්ධ පි ගොනමා ආයසමත්තා ආරාමේ දිවාවිහාර. නිසිනෙකා. භායිතා ගෙවා පන තෙ ආවුසේ පාරීක්පුත්‍ය වෙසාලිය. පරිසන්. වාවා: “සම්බන්ධ පි ගොනමා සැසුන්වාදේ -පෙ- තංදිගුණා. තංදිගුණා. කරිසසකම්”න්. අහිකක-මසෙකව ආවුසේ, පාරීක්පුත්‍ය උපසඩකම්. සබඩයිලමෙනුද්ව ආගත්තා, සම්බන්ධ ගොනමා ආයසමත්තා ආරාමේ දිවාවිහාර. නිසිනෙකා. භායිතා ගෙවා පන තෙ එසාවුසෙ, පාරීක්පුත්‍ය සම්බන්ධ ගොන-මෙන පරිසන්. වාවා: “අහඛේඩා අවෙලලා පාරීක්පුතෙකා තං වාවං අපහාය -පෙ- සවේ පි'සක එවමසක “අහා තං වාවං අපහාය -පෙ- සම්බන්ධ ගොනමසක සම්මුඩ්හාව. ගැවිෂයා”න්න්, මූද්‍යා පි තසක විපතෙයා. සවේ 'පායසමත්තානා'. ලිවිෂවිනා. එවමසක: මයා අවෙලලා. පාරීක්පුත්‍ය. වරත්තාහි බැංකින්, ගොයුගෙහි ආවිස්ස්‍යාමාත්, තා වරත්තා ජිපෝරු. පාරීක්පුතෙකා වා. අහඛේඩා අවෙලලා පාරීක්පුතෙකා තං වාවං අපහාය තං විත්තා. අපහාය තං විත්තා. අපහාය තං දිවයි. අපවි-තිසස්පෝත්තා, මම සම්මුඩ්හාව. ආගත්තු. සවේ පි'සක එවමසක ‘අහා තං වාවං අපහාය තං විත්තා. අපහාය තං දිවයි. අපවි-තිසස්පෝත්තා, සම්බන්ධ ගොනමසක සම්මුඩ්හාව. ආගම්විෂයාන් මූද්‍යා පි තසක විපතෙයා’න්. අහිකකමාවූසෙ, පාරීක්පුත්‍ය, අහිකකමනෙනෙවා තෙ රය. කරිසසම, සම්බන්ධ ගොනමසක පරාර්ථයන්.

23. හාභිවය, ඔහු එසේ කි කලැ මම ඒ පිරිස අමතු, “අවැන්ති, අවෙලක පාලිකපුතු ඒ තෙප්ල නො පිය ... මා හමුවට එන්නට නො නිස්ස. ඉදින් ඔහුට ‘මම ඒ තෙප්ල නො හැරපිය ... මහණ ගොපුම් හමුවට යන්නෙම්’යි මෙසේ සිතක් වත්තාත්, ඔහු හිස ද ශිලිහෙන්නේ ය. ඉදින් ආපුෂමත් ලිවිෂවිනට ‘අපි අවෙලක පාලිකපුතුයා වර පටින් බැඳ ගොනුන් යේද වියෙන් ඇද ගෙන එන්නමු’යි මෙසේ සිතක් වත්තාත්, ඒ වරපට සිදෙන්නේ ය. බන් තැනින් පාලිකපුතු භෞ බිඳී වෙන් වත්තෙන් ය. තේ ඒ තෙප්ල නො හැරපිය... මා හමුවට එන්නට නො නිස්ස. ඉදින් ‘මම ඒ තෙප්ල නො හැරපිය ... මහණ ගොපුම් හමුවට යන්නෙම්’යි ඔහුට මෙසේ සිතක් වත්තාත් ඔහු හිස ද ශිලිහෙන්නේ ය’ යි කිමි.

හාභිවය, එ කළේහ දුරුපාත්‍රික පිරිවැඩියක්පු අතුවැයි පාලිය නමුන්නෙක් පුනාස්නෙන් තැහි, “හවත්ති, එසේ වී නම මා එන තුරු මොජාත්තමක් බලවු. අවෙලක පාලිකපුතුයා මෙ පිරිස කර ගෙන එන්නට මම වත් හැකි විම නම යෝජෙකැ”යි කි ය. හාභිවය, ඉක්බේති දුරුපාත්‍රික පිරිවැඩිරු අතුවැයි රාලිය තෙමේ තිබිරිකරු පිරිවැඩ්ජා අරම යම තැනෙක ද, (එහි) අවෙලක පාලිකපුතුයා යම තැනෙක ද එ තැනට ගියේ ය. ගොස ඔහු බණවා, ‘අවැන් පාලිකපුතුයෙන්, තැහි එවු. ඔබ තැහි අව උතුම. ප්‍රකට ප්‍රකට ලිවිෂවිපු ... අවුත් රස් වැ ඉදිනි. මහණ ගොපුම්පු ද දිවාවිහරණ පිණිස අවුත් ආපුෂමතුන් ගේ ආරාමයකි උන්නාපු වෙන්. අවැන්ති, ඔබ විසින් විසල්පුර මහ පිරිස මැද දී ‘මහණ ගොපුම් ද දැනවාද ඇත්තෙන් ය, මලි ද දැනවාද ඇත්තෙම් ... ඔහු එක් ඉදු පෙළහරක් කළ විට මම එ මෙන් දෙ ගුණයක් දෙ ගුණයක් ඉදු පෙළහර කරන්නෙම්’ යි මෙ විවින කියන ලදුයේ ම ය. අවැන්ති, පාලිකපුතුයෙන්, අඩ මහක් තැහි එවු. මහණ ගොපුම්පු හැමට පෙරෙන වැ මැ අවුත් අපුෂමතුන් ගේ ආරාමයකි දිවාවිහරණ පිණිස උන්නාපු වෙන්. අවැන් පාලිකපුතුයෙන්, මහණ ගොපුමන් විසින් ‘අවෙලක පාලිකපුතු ඒ තෙප්ල නො හැරපිය, ඒ සිත නො හැරපිය ... මා හමුවට එන්නට නො නිස්ස. ඉදින් ‘මම ඒ තෙප්ල නො හැරපිය... මහණ ගොපුම් හමුවට යන්නෙම්’යි ඔහුට සිතක් වත්තාත්, ඔහු හිස ද ශිලිහෙන්නේ ය. ඉදින් ආපුෂමත් ලිවිෂවිනට් ‘අපි අවෙලක පාලිකපුතුයා වර පටින් බැඳ ගවයන් යේද වියෙන් ඇද ගෙන එන්නමු’යි මෙසේ සිතක් වි නම (එසේ කරන්නට තැන් කරන්නාපු නම්), ඒ වරපට සිදී යන්නේ ය, පාලිකපුතුයා භෞ බන් තැනින් බිඳී වෙන් වත්තෙන් ය. අවෙලක පාලිකපුතුයාට ‘ශිලිහෙන්නේ ය’ ඒ තෙප්ල නො පිය, ඒ සිත නො පිය, ඒ දිව බැහැර නො කොට මහණ ගොපුම් හමුවට යන්නෙම්’යි මෙ සිත වත්තාත් ඔහු හිස ශිලිහෙන්නේ ය’යි යි මහපිරිස මැද මෙසේ තෙප්ලනා ලද්දේ ය. අවැන්ති, පාලිකපුතුයෙන්, තැහි එවු, තැහි එමෙන් ම ඔබට රය ද මහණ ගොපුම්හට පරාරය ද ලබවන්නාපු’යි කි ය.

එව. වූතෙකා හගුව අවලෝ පාලීකපුත්‍රත්‍යාමා ‘ආයාමි ආච්චේසා ආයාමි ආච්චේසා’න් වන්නා තහේව සංස්පර්හි, නා සකොකානි ආසනා’පි වූතියාතු, අර් බො හගුව ජාලියා දුරුපත්තිකනෙකවායි අවලෝ. පාලීකපුත්‍රත්‍යාමා එතදෙවාට්: “කි. සු නාම ගත ආච්චේසා පාලීකපුත්‍රත්‍යාමා සු නාම ගත පියකසම්. අලේනා, පියක්. සු නාම ගත පාවලාසු අලේනා. ආයාමි ආච්චේසා, ආයාමි ආච්චේසා’න් වන්නා තහේව සංස්පර්හි, නා සස්කායි ආසනා පි වූතියාතුන් තුන්?

එවම් බො හගුව වූවවමානා අවලෝ පාලීකපුත්‍රත්‍යාමා ‘ආයාමි ආච්චේසා, ආයාමි ආච්චේසා’න් වන්නා තහේව සංස්පර්හි, නා සකොකානි ආසනා පි වූතියාතුන්නි. යද බො හගුව ජාලියා දුරුපත්ති-කනෙකවායි අක්කුජි පරාජුතරුපො අය. අවලෝ පාලීකපුත්‍රත්‍යාමා, ‘ආයාමි ආච්චේසා, ආයාමි ආච්චේසා’න් වන්නා තහේව සංස්පර්හි, නා සකොකානි ආසනා පි වූතියාතුන්නි, අර් නා. එතදෙවාට්:

24. “භූතපුත්‍ර. ආච්චේසා පාලීකපුත්‍රත්‍යාමා සිහසන මිගරකෙකු, එතදෙහායි: යනුතාහා අක්කුජුතරු. වනාසණ්‍යා. නිස්සාය ආසය. කපෙරයා, තත්‍රා-සය. කපෙරන්වා සායණ්‍යසමය. ආසය නිස්බමෙයා, ආසය නිස්බ-මින්වා, විජමෙහායා, විජමෙන්වා සමන්තා වත්තදිසා අනුවලෝකෙයා, සමන්තා වත්තදිසා අනුවලෝකෙන්වා නිස්බනු. සිහනාදා නාමදයා, නිස්බනු. සිහනාදා නාදිනා, ගොවරාය පක්කමෙයා, සේ වර. වර. විගසබිජා වධිනා, මුදුම්සානි මුදුම්සානි හස්බයින්වා තමෙව ආසය. අරකුවුපෙයාන්නි. අදා බො සේ සිහා, මිගරාරා අක්කුජුතරු. වනා-සණ්ඩ. නිස්සාය ආසය. කපෙරයි. තත්‍රාසය. කපෙරන්වා සායන්ත්‍රා-සමය. ආසය නිස්බමි. ආසය නිස්බමින්වා විජමි. විජමින්වා සමන්තා වත්තදිසා අනුවලෝකෙයි. සමන්තා වත්තදිසා අනුවලෝකෙන්වා නිස්බනු. සිහනාදා නාදි. නිස්බනු. සිහනාදා නාදිනා, ගොවරාය පක්කමි. සේ වර. වර. මිගසබිජා වධිනා, මුදුම්සානි මුදුම්සානි හස්බයින්වා තමෙව ආසය. අරකුවුපෙයා.

1. ලිඛාචියා, (ප්‍රේ. සා. කම්)

හාරිවය, එසේ කි කල්හි අවෙලක පාලිකපුත්‍ර තෙමේ 'එම් ඇටුන්නි, එම් ඇටුන්නි' හි එහි ම ගැලී සැලෙයි. පුනස්තෙන් නැහෙනුද නො හැකි වෙයි. ඩාරිවය, එ කල්හි දරුපාත්‍රිකාන්තේවායි රාලිය තෙමේ අවෙලක පාලිකපුත්‍රයා අමතා, 'ඇටුන්නි, පාලිකපුත්‍රයෙනි, කිමෙක් ද? ඔබ හිද්මඟුට පුනස්තා ඇලිගත්තේ ද? පුනස්තා හෝ ඔබ හිද්ම ඇටෙහි ඇලිගත්තේ ද? 'ඇටුන්නි එම්, ඇටුන්නි එම්' හි උන් තැන්හිම ගැලී සැලපු. පුනස්තා නැහෙන්නට ය නො හැක්කහු'ය, ඩි කි ය. ඩාරිවය, එසේ කියනු ලබනුයේ ද, අවෙලක පාලිකපුත්‍ර තෙමේ 'එම් ඇටුන්නි, එම් ඇටුන්නි' හි උන් තන්හිම ගැලී සැලෙයි, පුනස්තා නැහෙනුවටද නො හැකි වෙයි.

හාරිවය, දරුපාත්‍රිකාන්තේවායි රාලිය තෙම 'මේ අවෙලක පාලිකපුත්‍ර පැයදුණු සැහැලි ඇයේන් ය. 'ඇටුන්නි එම්, ඇටුන්නි එම්' හි කියා එහි ම ගැලී සැලෙයි, පුනස්තා නැහෙනුවටද නො හැකි වේ' ය ඩි දැනගත් කෙනෙහි, ඔහුට මේ තෙපුල් කි ය:

24. "ඇටන් පාලිකපුත්‍රයෙනි පෙර වූවක් කියමි. මෘගරාජ වූ එක්තරා පිංහයකුට කියි වන ලැහැබක් නිසා ලැග්මක් කුරෙගන්නෙම වීම නම යෙහෙක, එහි ලැග සවස් වෙලේ ඒ ලැග්මෙන් නික්මෙන්නෙම නම්, එසේ නික්මැ වැජ්ජෙන්නෙම නම්, වැජ්ජි භාත්පස සිවු දිසා බලන්නෙම නම්, භාත්පසැ සිවු දිසා බලා, තෙවරක් පිංහනාද කරන්නෙම නම්, තෙ වරක් පිංහනාද කොට ගොදුරු පිණිස බැහැර යන්නෙම නම්, මුව මුව අභ්‍රරන් හොඳ හොඳ මුවකු මර, මොලොක් මොලොක් මස් කා, ඒ ලැග්මට පෙරලා යන්නෙම නම යෙහෙකු'යි මේ සිත විය. එයින් පසු මෘගරාජ වූ ඒ පිංහ තෙමේ එක්තරා වන ලැහැබක් නිසා ලැගුම ගත. එහි සවස් වෙලෙහි ඒ ලැග්මෙන් නික්මිණ. ලැග්මෙන් නික්මැ වැජ්ජිණ. වැජ්ජි භාත්පස සිවු දිසා බැලී ය. භාත්පස සිවු දිසා බලා, තුන් වරක් පිංහනාද කොලේ ය. තුන් වරක් පිංහනාද කොට, ගොදුරු සඳහා බැහැර ගියේය. හෝ මුවමුවුල්ව අභ්‍රරන් උතුම උතුම මුවකු මර, මොලොක් මොලොක් මස් කා, ඒ ලැග්මට ම පෙරලා ආයේ ය.

තසෙකව බො ආච්චේසා පාරීක්පුත්‍රයා සිහස්‍ය මිගරසේසු විසාගස සංවදේයා, ජරයිගාලෝ¹ දිනත්‍යා වෙව බලවා වි. අට බො ආච්චේසා තස්‍ය ජරයිගාලස්‍ය එතදැනුයායි “කො වාහා කො සිහා මිගරාජා? යනුත්‍රාහලියි අක්‍රූතරා. වනාසණ්‍ය. නිස්සාය ආසය. කපෙපයා, තත්‍රාසය. කපෙපත්‍රා සායන්‍යසමය. ආසයා නික්කිමෙයා, ආසයා නික්කිමිත්‍රා විජලෙහයා, විජමින්ත්‍රා සමත්‍යා වතුදිසා, අනුවිලෝලාකෙයා, සමත්‍යා වතුදිසා අනුවිලෝලාකෙත්‍රා තික්කත්‍රා. සිහතාදා තදෙයා, තික්කත්‍රා. සිහතාදා තදින්‍යා ගොවරාස පක්කමෙයා, සේ වරා වරා මිගසංසේ වධින්, මුදුම්සානි මුදුම්සානි හක්කින්ත්‍රා තමෙවාසය. ‘අරුණුපෙයන්නි’ අට බො සේ ආච්චේසා ජරයිගාලෝ අක්‍රූතරා. වනාසණ්‍ය. නිස්සාස ආසය. කපෙපයි. තත්‍රාසය. කපෙපත්‍රා සායන්‍යසමය. ආසයා නික්කිමි.

ଆසයා නික්කිමිත්‍රා, විජමින්ත්‍රා. විජමින්ත්‍රා සමත්‍යා වතුදිසා අනුවිලෝලාකෙයි. සමත්‍යා වතුදිසා, අනුවිලෝලාකෙත්‍රා තික්කත්‍රා. සිහතාදා තදිසාම් තිසේගාලක්. ගයව අනැදි, හෙරණධික්² ගයව අනැදි. කො ව ජවා, සේගාලකා කො පන සිහතාදා³.

“එවමෙව බො ස්ව. ආච්චේසා පාරීක්පුත්‍රයා සුගතාපද්‍යනෙනු උවමාන්‍යා සුගතාතිරිත්‍යානි ණුක්ස්ට්මාන්‍යා තරාගත් අරහතත්‍යා සමමාසමුද්‍රේ ආසාද්‍යත්වයි. මක්‍රූයි. කො ව ජවා, පාරීක්පුත්‍රා⁴ කා ව තරාගත්‍යානා. අරහතත්‍යානා. සමමාසමුද්‍රාධිවානා. ආසාද්‍යනා!” ති.

25. යත්‍යා බො භගෝව ජාලියා දරුපතන්කිතන්ත්වායි ඉමිනා ඔපමෙමතා තෙව අසක්වී අවවල්. පාරීක්පුත්‍රයා. තමතා ආසතා වාවෙතු, අට තා. එතදෙවාව.

-
1. ජරයිගාලෝ (මරයා)
 2. ගෙදුණුවික්. ගයව (කම්)
 3. කො එ ජවා සි-යාගල ගො පන සිහතාදායි (මරයා)
 4. කො ව ජවා පාරීක්පුත්‍රක (මරයා)

අුවැත් පාලිකපුත්‍රයෙනි, මෘගරාජ වූ ඒ සිංහයා ගේ විසාසයෙහි (කා ඉතිරිකළ දැයින්) වැඩිහු මහඟ කැණිලේක් ඇත්ත (දුපුණේ) ද ගක්තිමත් ද විය. එකල්හි ඒ මහඟ කැණිලුට ‘මම කවරමද! මෘගරාජ වූ සිංහ කවරද ද? මමත් එක්තරා වනලැංඡබක් නිසා නිත්පලක් කුරු ගන්නෙම නම්, එහි ලැඟ සවස් වේලේ නිත්පොලෙන් නික්මෙන්නෙම නම්, එසේ නික්මැ වැජුණින්නෙම නම්, වැජුණි හාත්පසැ සිවු දිග බලන්නෙම නම්, හාත්පසැ සිවු දිග බලා තුන් යලක් සිංහනාද කරන්නෙම නම්, තුන් යලක් සිංහනාද කොට ගොදුරු සඳහා පිටත් වූ යන්නෙම නම්, ඒ මම මුවමුළයෙන් සොදුරු සොදුරු මුවකු මරා මොලෙක් මොලෙක් මස්කා ඒ නිත්පොලටම එලැඹුණින්නෙම නම් යෙහෙකු’යි මේ සිත විය. ඇවැත්ති, ඉක්බිති ඒ මහඟ කැණිල් එක්තරා වනලැංඡබක් නිසා ලැගුම් ගන්නේය. ලැගුම් ගෙන සවස් වේලෙහි ඒ නිත්පොලෙන් නික්මියේය. නිත්පොලෙන් නික්මැ වැජුණියේය. වැජුණි හාත්පස සිවු දිග බැලීය. හාත්පසැ සිවු දිග බලා ‘සිංහනාද කරන්නෙම්’යි තුන් යලක් කැණිල් හඩ ම හැඩිය. නෙමනා හඩක් ම හැඩිය. ලාමක සිවලා කවරද! සිංහනාදය කවරද!! (මොවුන් දෙදෙනා ගේ කවර සමතාවෙක් ද!) ඇවැත් පාලිකපුත්‍රයෙනි, ඒ කැණිලු සේ ම තෙහි සුගතයන් වහන්හේට නියමිත වූ පසය නිසා ඒවත් වන්නැසු, සුගතයන් වහන්හේ වළදා ඉතිරි වූ ද වළදන්නැසු, ‘ඒ තරාගත අර්හත් සම්ක්ෂමලුද්ධයන් හා ගැටියා යුතු යැ’යි සිතවු ද? ලාමක වූ පාලිකපුත්‍රයා කවර යැ! තරාගත අර්හත් සම්ක්ෂමලුද්ධයන් හා (ඉං-පෙළහර කරමි යි) ගැවෙනු කවර යැ!’ (යනු යි)

හාගිවය, යම් හෙයකින් දරුපාත්‍රිකාන්තේවාසී ජාලිය තෙමෙ මේ උපමායන් අවෙලක පාලිකපුත්‍රයා ඒ අස්තෙනුදු ඉවත් කරන්නට නො හැකි විද, එ හෙයින් හේ ඔහුට මෙය (මතු දැක්වෙන පරිදි) කීය: ‘සිවලෙක් තමා දෙස බලා ‘මම මෘගරාජ වූ සිංහයම්’යි සිත්තිය. එසේ ම හේ සිවල් හඩ ම හැඩිය, සිවල් හඩම හැඩිය. ලාමක සිවල් හඩ කවර යැ! සිංහනාදය කවර යැ!

පාලිකපුත්‍රයෙනි, එසේ ම තෙහි සුගතයනාට නිය පසයන් දිවි පවත්වනුවේ, සුගතයන් ඉතිරි කළ ද වළදනුවේ, ඒ තරාගත අර්හත් සම්ක්ෂමලුද්ධයන් හා ගැටියා යුතු කොට සිතවු ද? නීව පාලිකපුත්‍රයේ කවුරු යැ! තරාගත අර්හත් සම්ක්ෂමලුද්ධයන් හා ඔවුන් ගැවෙනු කවර යැ!’

25. හාගිවය, දරුපාත්‍රිකාන්තේවාසී ජාලිය තෙම මේ උපමායනුත් අවෙලක පාලිකපුත්‍රයා එ අස්තෙන් සොලෙවන්නට යම් හෙයකින් නො හැකි විද, එ හෙයින් ඔහුට මෙය මේ බිජ් ද තෙහිය:

සිහො'න් අත්තුනා සමෙක්වියාන
අමක්කදී කොනු මිගරාජා, හමස්,
තලේව සෞ සේගාලකා¹ අනැදි
කො ව ජලා සේගාලෝ² කො පන සිහනාදු නි.

එවමෙව ගො කි. ආච්චේසා පාලිකපුත්තන සුගතාපදනෙපු එවමානෙනා සුගතාත්තිරික්කාත් ඩුක්ස්ට්මානෙනා තරාගතේ අරහතෙන සම්සම්බුද්ධී ආසා-දෙතැබේ. මක්ක්ඩ්සි. කො ව ජවා පාලිකපුත්තනා කා ව තරාගතානා. අරහතෙනානා. සම්සම්බුද්ධියානා. ආසාදනා!ති,

26. යතො බො සැකුව ජාලියෙ දුරුපත්තිකනෙනවාසි ඉමිනාපි පිපලමෙන නෙව අසක් අවෙලු. පාරිකපුත්‍ර තම්බා ආසනා වාවේතු, අඟ නා එකදෙවාව:

අමණුදී අනුව විකලනා.
 අතහානා.. විසාදේ සම්බන්ධ
 යාචනානා.. නා පසසෙන්
 තොනු තාව බුගෙසා ති මණුදුන්
 තමෝව සෞ, සේගාලක..¹ අනැදි
 කො ව ජට්ටා, සේගාලො..² කො පත ඩිහනාදුන්³

එවමෙව බො නි. ආච්චේ, පාලිකපුත්‍ර සූගතාපදනෙසු ජීවමානේ සූගතාත්තිරිත්තාත් ප්‍රංශමානේ තරාගතේ අරහතේ සම්බාධිත්‍යාදී ආසාදේත්තැබේ. මකෘදුයි. තො ව ජලා පාලිකපුත්‍රත්තා කා ව තරා ගතානා. අරහත්තාත්. සම්බාධිත්‍යාදීනා. ආසාදනාත්.

27. යතො බො හැකුව ජාලියා දුරුපතන් කෙනෙනවාසි ඉමිනාපි ඔපමෙමන නොව අසක්වී අවේලු. පාලිකපුත්‍රකා. තමහා ආසනා වාවේතු, අර් නා එතදෙවාව:

ඩුන්වාන ගෙකෝ බලපූරිසිකායා
කටසීපු බේත්තානි ව නොඟපානි,¹
මහාවතෙ පුද්ගලවතෙ විවධේත්‍රා
අමකුදා කොත්ත් මිගරාජාහමස්.
තලේව සෞ සේගාලක. අනාදි
කො ව ජ්‍යෙවා සේගාලෝ නො පන සිහනාදානි.

ඡවලෙව බො කු. ආයිසේ පාලිකපුත්‍ර සූගතපදනෙහු ජීවමානෙහා සූගතනාත්මකානි ඩුක්ටෝමානෙනා කරාගතේ අරහතෙන සම්බාධිත ආසාද්‍යතාවය මිසුකුයි. නො ව ජවා පාලිකපුත්‍රත්වය, කා ව තරාගත්තානා අරහත්ත්වයනා. සම්බාධිත ආසාද්‍යතාවයි. ආසාද්‍යතාවයි.

1. සිග්‍රාමකා-වර්ෂ.

2. କେନ୍ଦ୍ରୀୟାଲୋ-ପରିଷଦ୍, ମିଶରି

3. നിവേദ (കലി)

4. කුණපාති - ගෙවා

‘කැංගලිල් තෙමේ වෙනෙහි හැවිදුනේ, තර වූ තම සිරුර පිළිබිඳුව ඉදුල්දිය පිරි දිය විළෙකැ දක, යම් තාක් ‘තමා සිංහයා ගේ ඉදුල් කා මැඩිලෙකැ යි නො දක්නේ ද, ඒ තාක් ම තමා සිංහයකුට බදු බල ඇත්තෙකැ යි (ව්‍යාපු සමාන බල ඇත්තෙකැයි) සිති. එසේ ම හේ කැංගලිල් හඩ ම හැඟී ය. ලාමක සිවල් හඩ කවර යැ! සිංහනාදය කවර යැ!

“අවැන් පාරීකපුත්‍රයෙනි, තෙපි එසේ ම සුගතයනට තියෙන්න පසයෙන් දිවි පවත්වනුවේ, සුගතයන් ඉතිරි කළ ද විළදනුවේ ඒ තරාගත අර්හන් සම්ක්ෂමලුදියන් හා ගැටියැ යුතු කොට සිතවු ද? ලාමක පාරීකපුත්‍ර කවර යැ! තරාගත අර්හන් සම්ක්ෂමලුදියන් හා ගැවෙනු කවර යැ!”

26. හාගිවය, දරු පාත්‍රිකාන්නේවාසි ජාලිය තෙමේ මේ උපමායෙනුන් අවෙලක පාරීක පුත්‍රයා ඒ අස්ථනෙන් ඉවත් කරන්නට යම් හෙයකින් නො හැකි වී ද, එ හෙයින් ඔහුට මේ තෙපුල් තෙත්ලි ය:

“මහ වෙනෙහි, සිංහව්‍යාසාදින් ගෙන් හිස වූ වෙනෙහි මැධියන් ද කළවිටි බිල්හි වූ මියන්ද සෞඛ්‍යන්හි ලු මල කුණු ද කා මහන් වැ වැඩිණු කැංගලිල් තෙමේ ‘මම මාගරාජයයම්’යි සිති. එසේ ම (සිංහ නාද යැයි සිතා) කැංගලිල් හඩ ම හැඟී. නීව කැංගලිල්හඩ කවරයැ! සිංහනාදය කවර යැ!”

පාරීකපුත්‍රයෙනි, මෙසේ ම තෙපි සුගතයනට තියෙන්න පසය නිසා දිවි රක්නාසු, සුගතයන් ඉතිරි කළ ද විළදන්නාසු, තරාගත අර්හන් සම්ක්ෂමලුදියන් හා ගැටිය යුතු සේ සිතසු. ලාමක පාරීකපුත්‍ර කවර යැ! තරාගත අර්හන් සම්ක්ෂමලුදියන් හා ගැවෙනු කවර යැ!”

යත්තා බො හැඳව් ජාලියා දරුපත්තිකගන්නවායි ඉමිනා පි ඔපමෙන තෙව අසක්වී අවෙලු පාරීක්පුත්‍රය තමියා ආසනා වාවෙනු, අර තා පරිසා ආගනුවා එවමාරුවෙයි: “පරාභුතරුපා ගො අවෙලු පාරීක්පුත්‍රයා, ‘ආයාම් ආවුදේ, ආයාම් ආවුදේ’ න් වත්මා තෙන්ව සංසරත්ති, න සක්කාත් ආසනාම් වූවකාතුත්ති. එව් වූවකාතුත්ති අහා හැඳව් තා පරිසා එතදෙවාව්:

“අහත්ත්වා බො ආවුදේ අවෙලු පාරීක්පුත්‍රයා, තා වාව් අපහාය තා විත්තා අපහාය තා දිවියි. අපටටිස්සකරියේනා මම සමුවේහාව්. ආගනුව්. සවේ පි’සක එවමසක: අහා තා වාව් අපහාය තා විත්තා අපහාය තා දිවියි. අපටටිස්සකරියේනා සමණසක ගොතමසක සමුවේහාව්. ගල්පයාත්ති, මුද්‍යා පි තසක විපතෙයා. සවේ’ පායකමනුනා ලිවිඩ්‍රිනා එවමසක “මයා අවෙලු පාරීක්පුත්‍රයා වරණායි බන්ධියා ගොපුගෙහි ආවිශ්කෘතයාමාත්ති, කා වරණා ඒශ්චරු. පාරීක්පුත්‍රයා වා. අහත්ත්වා පන අවෙලු පාරීක්පුත්‍රයා තා වාව් අපහාය තා විත්තා අපහාය තා දිවියි. අපටටිස්සකරියේනා මම සමුවේහාව්. ආගනුව්. සවේ’පි’සක එවමසක ‘අහා තා වාව්. අපහාය කා විත්තා අපහාය තා දිවියි. අපටටිස්සකරියේනා සමණසක ගොතමසක සමුවේහාව්. ගල්පයාත්ති මුද්‍යා පි තසක විපතෙයා” ති.

28. අර බවාහා හැඳව් තා පරිසා ධම්මියා කරාය සන්දේස්සයි. සමාදෙපයි. සමුවෙනුරේයි. සමුපහාලස්සයි.. තා පරිසා ධම්මියා කරාය සන්දේස්සයා සමාදෙපයා, සමුවෙනුරේයා සමුපහාලස්සයා මහාබන්ධිනා මොක්ඛ. කරිනා, වතුරායිනිපාරුසභස්සාති මහාවිද්‍යායා, උද්ධිරේනා, තෙරුඩානු. සමාපරියා සත්ත්වාලා. වෙහාසා අඛුණුගෙනුවා ආක්ෂාද. සත්ත්වාලාමේ අවටියා අහිනීමිනාති පර්යුලියා මුමායිනායි මහාවිතෙන කුටාගාරසාලාය පවුවකායි. අර බො හැඳව් සුනාක්ඩිත්තා ලිවිඩ්පුත්‍රයා යෙනාහා තෙනුපසඩිල්, උපසඩිල් ම. අඹිවාදෙනා, එකමනා නිසිදි. එකමනා නිසිනා. බො අහා හැඳව් සුනාක්ඩිත්තා ලිවිඩ්පුත්‍රයා එතදෙවාව්: තා කිම්ලස්සයි සුනාක්ඩිත්තා, යලේව ගො අහා අවෙලු පාරීක්පුත්‍රයා ආරභ බ්‍යාකායි, තාලේව තා විපක්කා ආක්ෂාදරා වා?ති. “යලේව මේ හනෙන හගවා අවෙලු පාරීක්පුත්‍රයා ආරභ බ්‍යාකායි, තාලේව තා විපක්කා නො ආක්ෂාදරා” ති.

1. අයරි. (ඡයා)

2. මුමායිනා. (මෙසා)

27. හාරිවය, දරුජාත්‍යකාන්තේවායි පාලිය තෙම මේ උපමාගයනුත් අවෙලක පාරීකපුත්‍රයා ඒ සුන් තැනින් ඉවත් කරන්නට යම විවෙක නොහැකි විද, එ විට ඒ පිරිස වෙත අවුන්, ‘හවින්ති, අවෙලක ‘පාරීකපුත්‍රයා පැරණි සැහැවි ඇත්තේ ය. ‘ඇවැත්ති එම්, ඇවැත්ති එම් දී එතන්ති ම ගැලී ඒ මේ අතු සැලෙයි. සුනාස්තනාන් තැගෙන්-නට ද නොහැකි වේ’ යැයි සැලු කෙළේ ය. හාරිවය, ඔහු මෙසේ කි කළු මෙම ඒ පිරිසට මේ විවතා කිමි:

“ඇවැත්ති, අවෙලක පාරීකපුත්‍ර ඒ තෙර්ල නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිටි බැහැර නො කොට, මා හමුවට එන්නට නො නිසි ය. ඉදින් ‘මම ඒ තෙපුල් නො පියා, ඒ සිත නො පියා, ඒ දිටි බැහැර නො කොට, මහණ ගොපුම් හමුවට යන්නෙම්’දී ඔහුට මෙසේ සිතක් වෙතන් (එසේ එන්නට තැත් කළ භෞත්), ඔහු හිස ද ශිලිහෙන්නේ ය. ඉදින් ආයුණුමන් ලිවිජවිනට, ‘අපි අවෙලක පාරීකපුත්‍රයා වර පටින් බැඳ ගොනුන් බැඳි වියෙන් ඇද ගෙන එමහ දී මෙසේ සිතක් වුවෙන්න් (එයට තැත් කළ භෞත්), ඒ වරපට හෝ සිදෙන්නේ ය, පාරීකපුත්‍රයා හෝ ඒ වර පට කෙරෙන් කැඩි වෙන් වන්නේ ය. අවෙලක පාරීකපුත්‍ර ඒ තෙර්ල නො පියා, ඒ සිත නො පියා, ඒ දිටි බැහැර නො කොට මා හමුවට එන්නට නො නිසි ය. ඉදින් ඔහුට ‘මම ඒ තෙර්ල නො පියා, ඒ සිත නො පියා, ඒ දිටි බැහැර නො කොට මහණ ගොපුම් හමුවට යන්නෙම්’දී මේ සිත වි නම්, (එයට තැත් කෙළේ නම්), ඔහු හිස ද ශිලිහෙන්නේ ය” (යනුයි).

28. හාරිවය, ඉක්බිති මෙම ඒ පිරිසට දහුම් කතායෙන් කරුණු දක්වා කිමි, කි දී සමාදන් කුරුවීම් (ගැන්වීම්), එහි ඔවුන් සිත් තිසුණු කෙළෙම්, එහි ඔවුන් තුවු පහවු කෙළෙම්. එ පිරිසට දහුම් කතා-යෙන් කරුණු දක්වා, දක්වා කරුණු ගැවා, එහි ඔවුන් සිත් තිසුණු කොට, එහි ඔවුන් තුවු පහවු කොට, මහ කෙලෙස බැමුවෙන් ඔවුන් ගේ මිදීම සිදු කොට, සුවාසු දහසක් ප්‍රාජින් මහ, විදුගියෙන් (කාමාදී සතර ඔසායන්) ගොඩ ලා, තෙරේඩානු සමාජන්තියට සමවිදු, සන් තලක් අහස නැත, අන් සන් තලක් ද උසට ගිනි දළු මවා, දිලිඹි යුමා, මහ වෙනෙකි කුලාර හලු පිහිටියෙම්. හාරිවය, එ කළු ලිවිජවිපුත් සුනක්බත්ත තෙමෙ මා කර එලැංඡියේ ය. එලැංඡ මා වැද පසෙක සුන්නේ ය. පෙසක සුන් ලිවිජවිපුත් සුනක්බත්තයා, බණවා ‘සුනක්බත්තය, එය කිමුදී සිතකිද ද? මම තට අවෙලක පාරීකපුත්‍රයා ඇරෙබැ කි නියායෙන් ම එය නිපන්නේ ද? නැත හොත් අන් නියායකින් විද? දී පුරවුතිම්. ‘වහන්ස, හාත්‍යවතුන් වහන්-සේ අවෙලක පාරීකපුත්‍රයා ඇරෙබැ මට වදුල නියායෙන් ම එය නිපනා. අන් සැරීයකින් එය නො වි යැ දී හෝ කිය.

“ත්‍රෑ. කිමලංකායි පුත්‍රකඩිත්‍රේ, යදි එව්‍ය සහන්ත කතා වා හොති උත්තරීමනුසාධිමතා ඉඳිපාචිභාරියා අකත්‍ර වා?” ත්‍රේ.

“දූධියා බො පනා හගන්ත එව්‍ය සහන්ත කතා හොති උත්තරීමනුසාධිමතා ඉඳිපාචිභාරියා තො අකත්තත්ත්ත්වා.”

“එවම්පි බො, මං ත්‍රේ මොසපුරිස උත්තරීමනුසාධිමතා ඉඳිපාචිභාරියා කරෝත්තා එව්‍ය විදේශී: නා හි පනා මේ හගන්ත හගවා උත්තරීමනුසාධිමතා ඉඳිපාචිභාරියා කරෝති ත්‍රේ. පසු මොසපුරිස තක්කු තෙ ඉදා අපරද්ධිත්ත්ත්වා.”

එවම්පි බො හගෙව පුත්‍රකඩිත්‍රේ ලිව්‍යවිපුත්‍රත්තා මයා යුවුවලාතො අපක්කමෙව ඉමස්වා ධිමෙවිනයා යටා තා ආපායිලකා තොරයිනෙකා.

අගෙනුකුස්සුපැනුකුස්සුත්ත්ත්ත්ත්වා

29. අගෙනුකුස්සුක්වාහා හගෙව පරානාම්, තක්කු පරානාම් තතෙන් ව උත්තරීතිරා පරානාම්, තක්කු පරානානානා පරාමසාම්, අපරාමසත්තා ව මේ පවත්තාකෙනුව නිබුති විදිතා, යදිරිතා තරාගත්තා තො අනාය ආපර්ත්ත්වා.

සත්ත්වා හගෙව එකේ සමණුවාසමණා ඉස්සරකුත්තා මුණුමකුත්තා ආවරියකා අගෙනුකුස්සු පක්කුපෙන්ත්ත්වා. ත්‍යාහා උපසඩිකම්නා, එව්‍ය විද්‍යා: සවවා කිර තුමෙහ ආයසම්න්තා ඉස්සරකුත්තා මුණුමකුත්තා ආවරියකා අගෙනුකුස්සු පක්කුපෙරා?” ත්‍රේ. තෙ ව මේ එව්‍ය පුවකා, ‘ඇාමො’ ත්‍රේ පටිජාත්ත්ත්වා. ත්‍යාහා එව්‍ය විද්‍යා: කජා-විහිතකා පනා තුමෙහ ආයසම්න්තා ඉස්සරකුත්තා මුණුමකුත්තා ආවරියකා අගෙනුකුස්සු පක්කුපෙරා” ත්‍රේ. තෙ මයා පුවකා නා සම්පායන්ත්ත්වා. අසම්පායන්තා මම-කෙනුව පටිපුව්‍යත්ත්ත්වා. තෙසාහා පුවකා බ්‍යාකරෝම්:

1. ආමායි (සුදා)

2. කජා-විහිතකා තො පනා (කම්)

‘පුනක්බත්තය, එය කිමැදී පිතයිද? මෙසේ වන කලැ උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර කරන ලද ද? නො කරන ලද ද?’ හි පුත්‍රව්‍යති.

‘වහන්ස, මෙසේ වන කලැ එකාන්තයෙන් උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර කරන ලදු යේ ය. නො කරන ලදුයේ නොවී’ යි හේ කි ය.

‘හිස් පුරුෂය, මෙසේත් උතුරු මිනිස් දහමින් පෙළහර කරන මට, ‘වහන්ස, හාගුවතුන් වහන්සේ මට උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර නො කරන සේකු’ යි කියෙකි, හිස් පුරුෂය, බලව, තා විසින් මේ කොතරම් මහ වරදක් කරන ලද ද?’ යි ඔහුට කිලි.

හාගිවය, මෙසේත් මා විසින් කියනු ලබනුයේ ද ලිජිවිපුළු පුනක්-බත්ත නොමේ අපායට නිස්සක්ෂු, නිරයට සුදුස්සක්ෂු සෙයින් මේ දහමිනායෙන් (මේ සක්නොන්) බැහැර වී තියේ මැ ය.

අග්‍රස්ඝ ප්‍රජාපති කථාව

29. හාගිවය, මම අග්‍රස්ඝය ද (ලෝකෝත්පත්ති විංග කරාව ද) දනිලි. එය ද දනිලි. එ මතු නොව එයින් මත්තෙහි දැන් දනිලි. එය දන්තෙම් ද (ඒ දැන්ම තෘප්ත්‍ය දැජ්ට්‍ර්‍ය මාන වගයෙන්) පරාමර්ගනය නො කරමි. එසේ එය පරාමර්ගනය නොකරන්නාවූ ද මා විසින් තමා කෙරෙහි ම කෙලෙස් නිවිම දන්නා ලද්දේ ය. යම නිවිමක් දන්නා තරාගන නොමේ අනායව්‍යනයකට නො පැමිණෙන්නේ ද, ඒ එබදු වූ නිවිමෙක.

හාගිවය, “ලොව ඉසුරකු විසින් මැටිණු යි, බඩු විසින් මැටිණු යි යන ආචාරයීවාද වූ ලෝකෝත්පත්තිවිංගකරාව පණවන ඇතුම් මහඟ කෙනෙක් බලුණු කෙනෙක් ඇත. මම ඔවුන් කර එලැඹි, ‘ආසුජමත්ති නි, ලොව ඉසුරක්ෂු විසින් මැටිණ බඩු විසින් මැටිණ යන ආචාරයීවාද වූ ලෝකෝත්පත්ති විංගකරාව (අග්‍රස්ඝය) නොමි පණවවූ ද?’ යි ඔවුන් විවාරමි. මා, විසින් විවාරන ලද ඔහු, ‘එසේ යා’ යි පිළිණ කෙරෙන්. මම ඔවුනට ‘ආසුජමත්ති, ලොව කවර සැවියෙන් මවන ලද්දේ ද යි යන රීකිරනිරමාණයක්, මූහ්මනිරමාණයක්, ආචාරයීවාදයක්, ලෝකෝත්-පත්තිවිංග කරාවක් පණවවූ ද?’ යි ඔවුන් පිළිවිසිලි. ඔහු මා විසින් (මෙසේ) විවාරන ලද්දූ, (පිළිතුරු දීම විසින්) ඇඟාගතියෙන් ඉදිරි-යට නො යන්. එසේ නො යන්නාවූ, ඔහු මා ම පිළිවිසින්. ඔවුන් විසින් විවාරන ලද මම මෙසේ (එය) හෙළි කෙරමි:

30. හොති බේ සේ ආච්චිසා සමයා ය. කදුලි කරහටි දිසස අඩුනා අවවයන අය. ලොකා, ස.වචනී. ස.වචනමානා ලොකා යෙහුයෙනා සත්‍ය ආහසනරස.වත්තාතිකා හොත්ති. තන තත් හොත්ති මත්‍යාමය පිතිහසකා සයම්පාදා අන්තලික්වරා පූහවධායිනා, විර. දිසමඳාතා. නිවධිත්ති. හොති බේ සේ ආච්චිසා සමයා ය. කදුලි කරහටි දිසස අඩුනා අවවයන අය. ලොකා විවචනී, විවචනමානා ලොකා පූක්ක්‍රදා. මූණවිමාන. පාතුහටනි. අට බේ අක්ක්‍රේතරෝ¹ සත්‍ය ආසුක්කියා වා පූක්ක්‍රදාක්කියා වා ආහසනරකායා විවිනා පූක්ක්‍රදා. මූණවිමාන. උපජ්‍යත්වි. සේ තත් හොති මත්‍යාමය පිතිහසකා සයම්පාදා අන්තලික්වරා පූහවධායි, විර. දිසමඳාතා. නිවධිත්ති. අන්තිර්ති පරිත්සසතා උපජ්‍යත්වි: “අහේ වත අක්ක්‍රද පි සත්‍ය ඉත්තා ආගවේෂයුත්ති”. අට අක්ක්‍රේතරෝ පි සත්‍ය ආසුක්කියා වා පූක්ක්‍රදාක්කියා වා ආහසනරකායා විවිනා පූක්ක්‍රදා. මූණවිමාන. උපජ්‍යත්වි තසස සත්‍යසස සහභාත්. තන පි තත් හොත්ති මත්‍යාමය පිතිහසකා සයම්පාදා අන්තලික්වරා පූහවධායිනා විර. දිසමඳාතා. නිවධිත්ති. තප්‍රාච්චිසා යො සේ සත්‍ය පයම්. උපජ්‍යත්වි, තසස එව. හොති: අහමසි මූණවිමා මහාමූණවි අභිජු අනාභිජුතා අක්ක්‍රදපූදෙස වසවනි ඉසසරා කත්‍යා නිම්මාතා සවධා² සඳීතා³ වයි පිතා ගුතු-ගවුහානා. මයා ඉමෙ සත්‍ය නිම්මාතා. ත. කිසස හෙතු? මමක්ති පූජ්‍ය එක එකදහායි: “අහේ වත අක්ක්‍රද පි සත්‍ය ඉත්තා ආගවේෂයුත්ති. ආගතා”ති.

1. අට අක්ක්‍රේතරෝ (සාම. P.T.S.)

2. සෞඛ්‍ය (ප්‍රචිප්‍ර)

3. සංඛ්‍ය (P.T.S. සඳීතා (සාම, නම)

30: "අුවින්නි, දික් කලක් ඇවුමෙන් කිසි සමයෙක මේ ලොව නැසෙයිද. එ බඳු කාලපරිවෙෂයක් වෙයි. ලොව තැසෙන සමයෙහි සත්‍යයේ බෙහෙවින් ආහස්සර බහු ලොව උපදානාසු වෙත්. ඔහු එහි බෝන එන්ත බලයන් උපන්නාසු, ප්‍රතිය ම ආහාර කොට්ඨාසු. සිය සිරුරු එලියෙන් ම බෙලන්නාසු, අහසු හැසිරෙන්නාසු, සින්-කළු උයන් විමන් ඇඟි සිවුනාසු (නොහොත් සින්කළු වස්ත්‍රාහරණ හැද පැලැද සිවුනාසු) වෙත්. ඔහු එහි ඉතා බොහෝ කල් සිවු-නාහ. ඇවින්නි, දික්කලක් ඇවුමෙන් කිසි සමයෙක මේ ලොව භැඳෙන්නේ ද, එසේ ඩී කාලපරිවෙෂයක් වෙයි. ලොව භැඳෙන කල් හැඳෙන්නේ එහි විමනක් පහළ වෙයි. එ කල් එක්තරා සත්ව-යෙක් ආසු ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන් ආහස්සර බඩුලාවින් සැව එකි හිස බහු විමනට පැමිණෙයි (හිස බහු විමනැ උපදී). හේ තෙමේ එහි බෝන සින්න් උපන්නේ, ප්‍රතිය ගොදුරු කොට්ඨානේ. සිය සිරිරෙන් විහිදෙන එලියෙන් බෙලනුයේ, අහසු හැසිරෙනුයේ. ගොහන උද්‍යාන විමාන ආදියෙහි සිවුන් (නොහොත් ගෝහන වස්ත්‍රාහරණ හැද පැලැද සිවුන්) වෙයි. හේ එසේ බොහෝ කලක් සිටියි. එහි එකලාවිද දිගු කලක් වුහු බැවින් 'අන් සත් කෙනෙකුන් මේ අත්බවට එන්නාසු නම යෙහෙකු' යි එ කලා විසිමෙහි නො ඇල්මෙක්, අමුතු කෙනෙකු හා සහභාවයෙහි ආයාවෙක් උපදී. එයින් පසු අන් සත් කෙනෙක් ද ආසු ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන් හෝ ආහස්සර බඩුලාවින් සැව, ඒ හිස බහු විමනට, ඒ පළමු ඉපදූ සිටියුගේ සහභාවයට පැමිණෙයි. ඔහු ද එහි බෝන සින්න් උපන්-නාසු, ප්‍රතිය ගොදුරු කොට්ඨාසු, ස්වියම්පූහ වුවාසු. අහසු හැසි-රෙන්නාසු, සින්කළු උයන් ඇඟි සිටිනාසු වෙයි. එසේ දිගු කලක් ඔහු එහි සිටින්. ඇවින්නි, එහි යම් සතෙක් පළමුව උපන්නේ ද, ඔහුට, "මම ඕහුම වෙමි, මහා ඕහුම වෙමි, මෙරමා මැඩ අධිපති වැ සිවු-නෙම් වෙමි, අනුන් විසින් තො මධිනා ලදායම් වෙමි, එකාන්ත-යෙන් සියල්ල දක්නෙම් වෙමි, සියල්ලන් සිය වගයෙහි පවත්වනු යෙම් වෙමි, ලොවි රීස්වර වෙමි, ලොවි කාරකවෙමි, ලොවි තිරමාතා වෙමි, ලොවි ප්‍රාථමික වෙමි, ලොවි සකසන්නා වෙමි. මෙරමා තමා වගයෙන් පවත්වන්නෙම් වෙමි, උපන් උපදානා හැම ගේ පියා වෙමි. මේ සත්හු මා විසින් මවන ලදහ. ඒ (කියනුයේ) කවර හෙයිනා? පෙර මට 'අන් සත් කෙනෙකුන් මේ අත්බවට එන්නාසු නම් ඒ ඉතා යෙහෙකු'යි මේ සිත විය. මෙසේ මගේ ප්‍රාරථනාව ද විය. 'මේ සත්හු ද මෙහි ආහ'යි මට මේ සිත වෙයි.

යෙ එ තේ සත්‍ය පටිඟා උපජනනා, තෙසම්පි එව්. ඩොන්; අයා බො හට්. මූහුමා මහාමූහුමා අභිජු අනැඩිජුතො අක්ෂේදනුදෝසා වසවත්තේ ඉස්සරෝ කත්‍යා නීමොතා සවා සඳීනා වසී පිත් සත්‍ය ගුතහව්‍යානා. ඉම්බා මයා ඩොතා මූහුමානා නීමිත්තා. ත්. කිසා හෙතු? ඉමණුම් මයා අදාශාම ඉඩ පය්ම්. උපජනනා, මයා පත්‍රමා පටිඟා උපජනනා'ත්. තත්‍යාවිසා ගො සො සගත්‍යා පය්ම්. උපජනනා, සො දිසායුකතරෝ ව ඩොත් වණ්ඩිවන්තරෝ ව මහෙසකඩිතරෝ ව. යෙ පත්‍ර තේ සත්‍ය පටිඟා උපජනනා, තේ අපායුකතරා ව ඩොත්ති දුබු මැණ්ඩිරා ව අපෝ-සකඩිතරා ව. යානා. බො පත්‍රතා ආවුළසා විජ්‍යත්ති යා අක්ෂේදතරෝ සගත්‍යා තමියා විවිධා ඉස්සනා ආගව්‍යත්ති. ඉස්සනා ආගතො සමානා අගාරසමා අනාගාරියා පත්‍රත්ති. අගාරසමා අනාගාරියා පත්‍රත්තිතො සමානා ආතරපමණිය පධිනාමණිය අනුයෝගමණිය අපාමාදමණිය සමාමනායිකාරමණිය තරාරුප්. වෙතොසමාදි. දුස්ත්‍රි, යට්. සමාකිතො විතෙනා ත්. පුරුෂේනිවිසා. අනුසකරත්, තතො පර්. නානුසකරත් ත්. සො එව්මාහ්: යො බො සො හට්. මූහුමා මහාමූහුමා අභිජු අනැඩිජුතො අක්ෂේදනුදෝසා වසවත්තේ ඉස්සරෝ කත්‍යා නීමොතා සවා සඳීනා වසී පිත් ගුතහව්‍යානා, යො මයා. ඩොතා මූහුමානා නීමිත්තා, සො තීව්වා දුවෙශා සස්සතා' අවිපරිණාමධම්මා සස්සකිස්ම් තරේව යස්සත්. යෙ පත්‍ර මයා අනුමතා තෙනා ඩොතා මූහුමානා නීමිත්තා, තේ මයා අතීව්වා අනුව්‍යා අපායුකා වවනාධම්මා, ඉස්සනා ආගතා ත්. එව්.විජිතකා. තො තුමෙනා ආයසම්තො ඉස්සරකුත්‍යා මූහුමකුත්‍යා ආවරියකා. අයෙකුද්ද. පක්ෂේ-පරායා'ත්. තේ එව්මාහාස්: "එව්. බො තො ආවුළසා ගොතම් සුත්. යෙව්වායසා, ගොතමා ආහා"ත්. අයෙකුද්දක්වාහා. භාගුව පර්තාම්-පර-යදුලිජනා. තරාගතො, තො අනායා ආපරිතත්.

1. සස්සතො දිසායුකා (යා. භාව්)

2. අනුව්‍යා අපායුකා (යා. භාව්)

යම් සත්ව කෙනෙක් පසු වැ උපන්නාපු ද, ඔවුනටන් ‘මේ හවින් තෙමේ මූහ්මයා ය, මහා මූහ්මයා ය, අභුන් මැඩ අධිපති වැ සිවුන් ය. මෙරමා විසින් නො මැඩුණේ ය, එකාන්තයන් සියලුල දක්නේ ය, මෙරමා සිය වගයෙහි පවත්වන්නේ ය, රීජ්වර ය, කරණ ය, නිර්මාණ ය, සූජ්වා ය, ලොව සඳන්නා ය, මෙරමා තමන් වගයෙහි පවත්වන්නේ ය, උපන් උපදනා හැම දෙනාගේ පියා ය, මේ හවින් මූහ්මයා විසින් අපි මවන ලදුමිහ, එසේ කියනුයේ කවර හෙයිනා? යන්: අපි අපට පෙර මොපු ඉපිදු සිටියපු අපි දුටුමු. අපි මුක්කලි පසු ව උපන්නාමෝ යැ” යි මෙසේ සිලෙක් වෙයි. ආවැත්ති, එහි යම් සතෙක් පළමුව උපන්නේ ද, තහ් වඩා දිරසාපුජ්ජක ද වඩා පැහැපන් ද වඩා මහත් යසේ ඇත්තේ ද විය. යම් සත් කෙනෙක් පසු වැ උපන්නාපු ද, ඔහු පළ මු උපන්නා-හට වඩා අල්පාපුජ්ජක ද වඩා අල්ප වරුණ සම්පත් ඇත්තාපු ද වඩා අල්ප යෙස්ක ද මුහ. එක් සත්වයෙක් එබඳමුවයන් සැට්, මෙ මිනිසක් බවට එන්නේ ය හේ මේ මිනිසක්බවට පැමිණියේ ම ශිඹු ගෙන් නික්මැ පැවිදි දුන් ම, උන්සාහ වඩා, වැර වඩා පුන පුනා වැයම් ගොට, නොපමා බව හිසා, තුවිණ තිසා, යම් සමාධියෙකින් සින මනාව පිහිටි කළු මෙයින් පළමුවූ අත්බව සිංහ කළ හැකි වෙයි. එයින් බිඛ්ජේහි සිංහ තොහැකි වෙයි ද, එබදු වින්ත සමාධියක් ලබහි යන මේ කරුණ ඇත. (එසේ වින්ත සමාධියක් ලත්) හේ තෙම “යම් ඒ හවින් මූහ්මයෙක් මහා මූහ්ම ද. අභුන් මැඩ අධිපති වෙ ද, රීජ්වර ද, කුරක ද, නිර්මාපක ද, සූජ්වා ද, ලොව සකසන්නේ ද, මෙරමා සිය වගයෙහි පවත්වන්නේ ද, උපන් උපදනා හැම ගේ පිතා ද, යම් ඒ හවින් මහ බෙක්ඟු විසින් අපි මවන ලදුමෝ ද, හේ තෙමේ නිත්‍ය ය, තිරුව ය (නො මැරෙන්නේ ය), සද-හාවි ය, වෙනාස් තොවන සූපු ය, මහ පොලෝ ඇ ගාස්ට්‍රා විස්තුන් හා සම වැ එ සැවියෙන් ම තො වෙනාස් වැ සිවුන් ය. යම්බදු මු අපි ඒ හවින් බෙක්ඟු විසින් මවන ලදුමෝ ද, ඒ අපි අනිත්‍යයම් ය, අධිරුවයිහ, අල්පාපුජ්ජකයිහ, සැවෙන සූල්ලමිහ, එහයින් එයින් හැව මේ මිනිස බවට ආමහ” යි කියයි. ආපුජ්මත්ති, තෙමි මෙසේ සකස් කුරෙගන්නා ලද රීජ්වර නිර්මිතයක්, මූහ්මනිර්මිතයක්, ආවැයනීවාදයක් ලෝකෝත්රන්ති ව.යකඩාවක් පණවු ද? (යනුදි). “ඇවැත්ති, ගෞතමයිනි, යම් සේ ම ආපුජ්මත්ති ගෞතමයෝ කිහු ද, එ සේ ම අප විසින් අසන ලදී” යි මෙසේ ඔහු කිවු ය. භාර්ගවය මම අග්‍රස්ථාස්ථාය ද (ලෝකෝත්රන්ති කඩාව ද) දතිලි.....තරාගත තෙමේ යමක් දන්නේ අතාය ව්‍යුසනායකට නො පැමි-ණේ ද, එසේ මු කෙලෙස් නිවිම මා විසින් දන්නා ලද්දේ ය.

31. සහන් සහයව එකේ සමණුවාග්‍රීත්‍යා බිඩිඩාපදෙසිකා ආවරියක් අගෙකුදු පක්‍රියාපෙන්නි. තුළාහ. උපසංකෘතිකාමීත්‍යා එව්. වදුලි: සව්‍ය. කිර් තුමෙහ ආයසමනෙනා බිඩිඩාපදෙසිකා ආවරියක්. අගෙකුදු. පක්‍රියා-පෙරා?ත්? තෙ ව මේ එව්. පුවසා ‘ආමො’ න් පටිජානන්නි. තුළාහ. එව්. වදුලි: කඹ-විභිනක්. නො පන තුමෙහ ආයසමනෙනා බිඩිඩාපදෙසිකා ආවරියක්. අගෙකුදු. පක්‍රියාපෙරා?ත්. තෙ මයා පුවසා න සම්පායනන්නි. අසම්පායනෙනා මමකුදුව පටිපුව්‍යන්නි. තෙසාහ. පුවෙකා බූශකරෝලි: සනනාවුසා බිඩිඩාපදෙසිකා නාම දේ වා. තෙ අතිවේලා. හසුකබිඩිඩා-රත්නිධිමසමාපනෙනා විහරනනි තෙසා අතිවේලා. හසුකබිඩිඩාරත්නිධිමසමාපනෙනාන්. විහරන. සත් සම්මුස්සනි. සත්‍ය සම්මොසා? තෙ දද්වා තමහා කායා වවනනි. යානා. ගො පනනාත්. ආවුවුසා විජ්‍යත්, ය. අක්‍රියතරා සනනෙනා තමහා කායා විවිජ්‍යා ඉන්ඩ්‍යා. ආගව්‍යත්. ඉන්ඩ්‍යා ආගතෙනා සමානෙනා අගාරස්‍යා අනාගාරිය. පක්‍රියා. අගාරස්‍යා අනාගාරිය. පක්‍රියාතෙනා සමානෙනා ආතප්‍රමණිය පධානමණිය ඇතුළු-යොගමණිය අප්‍රමාද්‍යමණිය සම්මාමනයිකාරමණිය කරාරුප. වෙතෙනා. සමාධි. පුසනි යටා සමාහිතෙ විශේෂ තා පුගැබනිවාස. අනුස්සරනි තතෙනාපර. නානුස්සරනි ත්. සො එවමාහ: යෙ ගො ගො ගොනෙනා දද්වා න, බිඩිඩාපදෙසිකා තෙ න අතිවේලා. හසුකබිඩිඩාරත්නිධිමසමාපනෙනා විහ-රනනි. තෙසා. න අතිවේලා. හසුකබිඩිඩාරත්නිධිමසමාපනෙනාන්. විහරන. සත් න සම්මුස්සනි. සත්‍ය අසම්මොසා තෙ දද්වා තමහා කායා න වවනනි, තිව්‍යා පුවා සසුකතා අවිපරිණාමයම්, සසුකත්සම. තලේව යස්සනායි. යෙ පන මය. අභුමනා බිඩිඩාපදෙසිකා තෙ මය. අතිවේලා. හසුකබිඩිඩාරත්නිධිමසමාපනෙනා විහරිමනා. තෙසා. නො අතිවේලා. හසුකබිඩිඩාරත්නිධිමසමාපනෙනාන්. විහරන. සත් සම්මුස්ස. සත්‍ය සම්මොසා. එව්. තමහා කායා වූතා අනිව්‍ය අප්‍රුවා විවනධිම යෝගතා. ආගතා’ත්.

1. හාසයිඩිචිරේ ධීමලයම්පන්‍යා (කම්)
 2. සත්‍යා සමුද්‍රාසාය (යායා)
 3. සම්බ්‍රිඝා උච්ච. P.T.O.

31. හාරුගවය, ශ්‍රීඩාපුදුජක දෙවියන් මූල් කොටුනි ආචාර්යීවාද වූ ලොකොත්පත්ති වංශකථාවක් (අග්‍රස්ස්ඩ්‍යක්) යම කෙනෙක් පණවිද, එසේ වූ ඇතැම මහඟ කෙනෙක් බවුණු කෙනෙක් ඇත. මම ඔවුන් කර එලුණි “ආපුජමත්ති, තෙපි ශ්‍රීඩාපුදුජක මූලක ආචාර්යීවාදයක් වූ ලොකොත්පත්ති වංශ කථාවක් පණවුවූ ද? ඒ සැබෑ ද?” දි කියමි. ඔහු මා විධින් මෙසේ විවාරන ලද්දූ, ‘එසේ’ දි පිළින කෙරෙන්. “ආපුජමත්ති, තෙපි කෙසේ පිළියෙල කැරෙහෙන්නා ලද ආචාර්යීවාදයක් වූ ශ්‍රීඩාපුදුජක මූලක ලෝකෝත්පත්ති වංශ කථාවක් පණවුවූ ද?” දි මෙසේ මම ඔවුන් විවාරමි. ඔහු මා විධින් විවාරන ලද්දූ, පිළිතුරු දිය නො හැකි වෙන්. නො හැකි වත්තාසු, මා ම පුළුවු විධින්. එසේ විවාරන ලද මම ඔවුන්ට මෙසේ හෙළි කොට කියමි: “ඇවැත්ති, ශ්‍රීඩාපුදුජක නම් දෙවි කෙනෙක් ඇත. ඔහු ඉතා අධික වේලාවක් (අහර වේලදානා කාලය ද ඉක්මු) මෙවුන්දමිනි ද කාධික වාචික ශ්‍රීඩාහි ද ඇලෙන සැහැරියට වැටුණුසු වෙසෙන්. ඉතා අධික වේලාවක් මෙවුන්දමිනි ද කාධික වාචික ශ්‍රීඩාහි ද ඇලෙන සැහැරියට වැටී වසන ඔවුන්ට බොජුන් ගනුවට සිංහ නැති වේ. එසේ සිංහ නැති විමෙන් (බොජුන් නොගැනුම් හේතුයෙන්) ඒ දෙවියෝ ඒ දිව්‍ය නිකාරයෙන් වුනු වෙන්. මෙසේ වුනු වූ උක්තරා සත්වයෙක් ඒ දේව නිකාරයෙන් වුනු ව මේ මිනිස් බවට පැමිණේ. එසේ මිනිස් බවට පැමිණියා වූ ම හේ කෙම සිංහ ගෙන් නික්ම පැවැරිදි වේ. පැවැරිදි වූ යෝම් ම උන්සාහ වඩා, වැර වඩා, පුන පුනා වැර වඩා, සිංහ වඩා, තුවිණ වඩා, යම් සමාධියෙකින් සිත මොනොවට පිහිටි කළු ඒ පෙර අත් බව සිංහ කළ හැකි වේ ද, එයින් යට සිංහ කළ හැකි නො වේ ද, එසේ වූ විත්තසමාධියක් ලබයි’ යන මෙය විද්‍යාමාන එකකි. හේ මෙසේ කියමි: ‘යම හවත් දෙවි කෙනෙක් ශ්‍රීඩාපුදුජක නො වෙන් ද, ඔහු බොජුන් වේලාව ඉක්මු මෙවුන්දමින් කාධික වාචික ශ්‍රීඩාහින් ඇලෙන සැහැරියට පත්තෙන් වැ නො වෙසෙන් ද, එසේ වේලාව ඉක්මු මෙවුන්දමින් සෙසු කාධික වාචික ශ්‍රීඩාහින් ඇලෙන සැහැරියට පැමිණ නො වසන ඔවුන්ට බොජුන් ගනුයෙහි සිංහ නැති නො වේ. එසේ සිංහ නැති නොවනුයෙන් ඒ දෙවියෝ ඒ දෙවිනිකාරයෙන් නො සැවෙන්. ඔහු නිත්‍ය හ, ධරුව හ, සඳහාවි හ. නො පෙරෙලෙන පුල්ලහ. හැම කළු පවත්නා පොලෝ ආදි වස්තුනාට සම වැ එසේ ම (නො වෙනස් ව) සිවුනාහ. යම් බඳු අපි වනාහි ශ්‍රීඩාපුදුජක වූමෙන් ද, වේලාව ඉක්මු හම් ශ්‍රීඩාරති සහායාවට පැමිණියෝ වැ වුපුමෙන් ද, එසේ වසන අපට බොජුන් ගැන්මෙහි සිංහ නැති විය. එයින් අපි ඒ දෙවිනිකාරයෙන් වුනු වූ මෙය එහෙයින් ම අනිත්‍ය වූමෙන් අඩුව වූමෙන් අලජ-පුජක වූමෙන් මැරෙන පුලු වූමෙන් ම මිනිස් බවට පැමිණියම්හ.” (යනු දි.)

එච්.එච්.හිතකා නො තුමෙහ ආයස්ම්මන්තා තේම්බාපදෙසිකා ආවරියකා අයෙකුදේ. පක්‍රූදුපෙරා?ත්. තන එච්මාහ-සු: එච්. ගො නො ආවුශේයා ගොනම සුතා. යලේවායස්මා ගොනමා ආහා ත්. අයෙකුදේසුවාහා. යෙකුව පර්‍රනාමි -පෙ- යදහිරානා. තරාගමෙනා නො අනය. අපරැත්ත්.

31. සත්‍යා යෙකු එකෙ සමණුවාස්මණ මලනාපදෙසිකා ආවරියකා අයෙකුදේ. පක්‍රූදුපෙන්ත්. තුෂා. උපස්විකම්ඩ් එච්. වදුම්: සවල්. කිර තුමෙහ ආයස්ම්මන්තා මලනාපදෙසිකා ආවරියකා. අයෙකුදේ. පක්‍රූදු-පෙරා?ත්. ගො ව මේ එච්. පුවකා ‘අමා’ත් පටිඵන්තාත්. තුෂා. එච්. වදුම්: කුඩා.විහිතකා. නො පන තුමෙහ ආයස්ම්මන්තා මලනාපදෙසිකා ආවරියකා. අයෙකුදේ.පක්‍රූදුපෙරා?ත්. ගො මයා පුවකා න සම්පූද්‍යතාව්. අසම්පූද්‍යතාව මමයෙකුද්ව පටිපූව්‍යතාත්. තෙසාහා. පුවකා බ්‍යාකලරාම්: සත්‍යාවුසා මලනාපදෙසිකා නාම දෙවා. ගො අතිවේලා. අක්‍රූදුමක්‍රූදු. උපනිර්ජ්‍යායන්ත්. ගො අතිවේලා. අක්‍රූදුමක්‍රූදු. උපනිර්ජ්‍යායන්තා අක්‍රූදු-මක්‍රූදුවි විඛාන්ති පදුෂේන්ත්. අක්‍රූදුමක්‍රූදු. පදුවිධ්‍රිතා කිලුන්තකායා. කිලුන්තවිතා ගො දෙවා තමහා කායා විවන්ත්. යාතා. ගො පනෙනා. ආවුශේයා විජ්‍රත්ත් ය. අක්‍රූදුතලරා සමේහා තමහා කායා විවේචා ඉන්නතා. ආගව්‍යත්, ඉන්නතා. ආගමා සමානෙහා අයාරස්මා, අනාගාරිය. පක්‍රූදුත්. අගාරස්මා අනාගාරිය. පක්‍රූදුත්. සමානෙහා ආතපාමණාය -පෙ- තරාරුප. වෙනෙනාසමාධි. පුෂ්‍රත්, යථා සමාජීනා විනෙක තා. පුෂ්‍රත්විනීව්‍යක්. අනුසාරත්, තනෙනා පර. නාත්‍යසාරත්ත්ත්. සො එච්මා: “යෙ ගො ගො ගොන්තා දෙවා න මලනාපදෙසිකා ගො නාතිවේලා. අක්‍රූදුමක්‍රූදු. උපනිර්ජ්‍යායන්ත්. ගො නාතිවේලා. අක්‍රූදු-මක්‍රූදු. උපනිර්ජ්‍යායන්තා අක්‍රූදුමක්‍රූදුවි විඛාන්ති නපදුෂේයන්ත්. අක්‍රූදුමක්‍රූදුවි¹ අපදුවිධ්‍රිතා අකිල්තන්තකායා අකිල්තන්තවිතාත්² ගො දෙවා තමහා කායා න විවන්ත් නිවා. පුවා සසනා අව්‍යාපිතාමධ්‍යමතා, සසන්ති-සමං තගෝව යිසාන්ත්. යෙ පන මයා. අනුමහා මලනාපදෙසිකා ගො මයා. අතිවේලා. අක්‍රූදුමක්‍රූදු. උපනිර්ජ්‍යායිලා.

1. අක්‍රූදුමක්‍රූදු. - පිටු

2. අකිල්තන්තයා පාලියා. - මසා.

ආයුණුමත්නි, මෙයේ සකස් කැරෙන්නා ලද ත්‍රිමිප්‍රදුෂක ප්‍රිලක ආචායී වාදයක් වූ ලොකාත්පත්ති විජකරාවක් තෙපි පණවටු දා'යි මම අස්ථි. 'ඇවැත්නි ගොත්මයිනි, එයේ ආයුණුමත් ගොත්මයන් පැවැසු පරිදි ම අප විසින් අඟන ලදී'යි ඔහු කිහි. භාගිවය, මේ ලොකාත්පත්ති විජකරාව ද මම දනිමි.....යමක් තංගත තෙමේ වෙශසයි තුවකින් දන්නේ අනාය ව්‍යසනායට තො පැමිණේ ද, එයේ වූ කොලෝස් නිවිම මා විසින් තමා කෙරෙහි ම දන්නා ලද්දේ ය.

32. භාගිවය, මනාප්‍රදුෂක ප්‍රිලක ආචායීවාදයක් වූ ලොකාත්පත්ති විජකරාවක් යම කොනොක් පණවන් ද, එයේ වූ සමහර මහණ කොනොස් බවුණු කොනොක් ඇත. මම ඔවුන් කර ගොස් මෙයේ කියමි. "ආයුණුමත්නි, තෙපි මනාප්‍රදුෂකප්‍රිලක වූ ආචායීවාද වූ සන්නාත්පත්ති විජකරාවක් පණවටු ද? ඒ සැබෑ ද?"යි ප්‍රශ්න කරමි. මා විසින් මෙයේ විවාරණ ලැබූ ඔහු 'එසේ යැ'යි පිළින කෙරෙන්. මම ඔවුන් බණවා, "ආයුණුමත්නි, කොයේ සැදුණු මනාප්‍රදුෂකප්‍රිලක ආචායීවාද වූ ලොකාත්පත්ති විජකරාවක් තෙපි පණවටු ද?"යි මෙයේ කියමි. මා විසින් ප්‍රශ්න කරන ලද ඔහු එයට පිළිතුරු දෙනු නො හැකි වෙන්. තො හැකිවන්නාසු පෙරලා මා ම විවාරන්. ඔවුන් විසින් විවාරන ලද මම ඔවුනට මෙයේ හෙළි කරමි: "ඇවැත්නි, මනාප්‍රදුෂක නම් දෙවි කොනොක් ඇත. ඔහු ඉතා බොහෝ වෙළාවක් උනුන් දෙස බැලා ගිදින්. ඉතා බොහෝ වෙළා උනුන් දෙස බැලා ඉන්නා ඔහු උනුන් ගිනි දුම්ත කැරු ගනින්. උනුන් කෙරෙහි ප්‍රදුම්ත වූ සිතැත්තාසු ක්ලාන්ත වූ කාඩ්තාසු ක්ලාන්ත සිතැත්තාසු ඒ දෙවියේ ඒ දෙවිලොවින් විෂ්ට වෙන්, ඔවුන් අතුරෙන් එකතු සතු සත්ත්වයකු ඒ දෙවිලොවින් සැවූ, මේ මිනිසත්බවට එනෑ දි ද මේ මිනිසත් බවට ආව්‍ය සිං ගෙන් නික්ම පැවැදි බවට පැමිණෙනෑ දි ද, පැවැදි බවට පැමිණියු ම උත්සාහ විඛි.....යමෙයේ සිං සමාධිතන කළේහි ඒ පෙර වූ ඔහු අත්බව සිං කරනෑ දි ද, එයින් බැබෙහි සිං නො කරනෑ දි ද යන මේ කාරණය විද්‍යාමාන ය. තේ මෙයේ කියමි: "යම ගවන් දෙවි කොනොක් මනාප්‍රදුෂක නො වූ ඔහු අධික වෙළාවක් උනුන් නොබලන්තාසු උනුන් කෙරෙහි සිං දුම්ත කැරු නො ගනින්. උනුන් කෙරෙහි ප්‍රදුජට නොවූ සිතැත්තාසු, ක්ලාන්ත නොවූ කාඩ්තාසු, ක්ලාන්ත නොවූ සිතැත්තාසු, ඒ දෙවියේ ඒ දෙවිලොවින් නො සැවෙන් තිත්‍ය වැ බැවි වැ ගාස්වන වැ නො පෙරෙලෙන සැහැවී ඇති වැ (මහාපාරීවි ආදි) ගාස්වන වස්තුන් සෙයින් ම නො වෙනස් ව සිවුනුහ. යම බුදු වූ අපි මනාප්‍රදුෂක වූවූ ද, ඒ අපි අධික වෙළාවක් උනුන් දෙස බැලා උන්නාමිහ.

තේ මය.. අතිවෙලු.. අකෘත්මකෘත්.. උපතිජ්‍යායත්‍රා අකෘත්මකෘත්වේ විතත්ති පදුස්සයිලහා.. තේ මය.. අකෘත්මකෘත්වේ පදුවයිතත්‍රා කිලනතකාය කිලනතවිතත්‍රා එව්.. මය.. තමහා කායා වූතා අතිව්‍යා අසුවා අසස්‍යතා අපායුකා ව්‍යවනධිමත, ඉෂ්ටත්‍රා ආගතා?"නි. එව්-විහිතත්‍රා.. තො, තුවෙන ආයසමතත්‍රා මතෙනාපදෙයික.. ආවිරියක.. අගුණකෘත්.. පකෘත්පෙරා?"නි තො එව්මාහ-සු: "එව්.. බො, තො, ආවුළුසා ගොතම සුත.. යලේවායසම, ගොතමේ ආහා"නි.

අගුණකෘත්ක්‍රාහ.. හැඟවි පරානාම් තක්වූ පරානාම් -පෙ- යදුහිරානා.. තරාගත්තා තො, අනාය.. ආපර්තත්.

33. සත්ත්‍රී හැඟවි එනෙ සම්බුද්‍රාමහාරා අධිවච්‍යුත්‍රාත්‍රා ආවිරියක.. අගුණකෘත්.. පකෘත්පෙරනත්.. තුළාහ.. උපසඩිකම්පින්වා එව්.. වදුම්: සවවා.. කිර තුවෙන ආයසමතත්‍රා අධිවච්‍යුත්‍රාපෙනත්.. ආවිරියක.. අගුණකෘත්.. පකෘත්පෙරා?"නි. තො ව මේ එව්.. සුවකා 'ඇමලා'නි පරිජාතනත්.. තුළාහ.. එව්.. වදුම්: කථ-විහිතත්.. තො පන තුවෙන ආයසමතත්‍රා අධිවච්‍යු-පෙනත්.. ආවිරියක.. අගුණකෘත්.. පකෘත්පෙරා?"නි. තො ව මය සුවකා න සම්පායනත්.. අසම්පායනත් මමකෘත්ව පරිපුවිතනත්.. තෙසාහ.. සුවකා බිජාකරුම්: "සත්ත්‍රාවුසා සකෘත්සත්තා නාම දෙවා.. සකෘත්පෙරා ව පන තො දෙවා තමහා කාය ව්‍යවත්.. යානා.. බො පෙනාත.. ආවුළුසා විජ්‍රත්, ය.. අකෘත්තතරා මෙයා තමහා කායා ව්‍යවත්.. ඉස්ථිත්.. ආගවිජත්, ඉස්ථිත්.. ආගත්තා සමානෙනා අගාරසමා අනාගාරය.. පක්බරත්.. අගාරසමා අනාගාරය.. පක්බලිත්තා සමානෙනා ආතපාම්පාය පධානා-මනාය -පෙ- තරාරුප.. වෙශනාසමාය.. සුසන් යට්, සමාජිත්ත විතත්තා න.. සකෘත්පෙරා අනුසසරත්, තත්තා පර.. නානුසසරත් නි. සාංච්‍රිත්මාහ: අධිවච්‍යුත්‍රාපෙනත්.. අතත් ව ලෙඛාකා ව.. තා කිස්ස හෙතු? අහ.. සුවකා නාහොයි.., සා'මහි එතිරහි අභ්‍යන්තා සත්ත්තායේ පරිණත්තා"නි. එව්-විහිතත්.. තො පන තුවෙන ආයසමතත්‍රා අධිවච්‍යුත්‍රාපෙනත්.. ආවිරි-යක.. අගුණකෘත්.. පකෘත්පෙරා"නි. තො එව්මාහ-සු: "එව්.. බො, තො, ආවුළුසා ගොතම සුත.. යලේවායසමා, ගොතමේ ආහා"නි. අගුණකෘ-ත්‍රාහ.. හැඟවි පරානාම්, තක්වූ පරානාම්, තත්තාව ව උත්තරිතර.. පරානාම්, තක්වූ පරානානා.. න පරාමසාම්, අපරාමසනා, ව මේ පවචන-කෘත්ව නිබුත් විදිතා, යදුහිරානා.. තරාගත්තා තො, අනාය.. ආපර්තත්.

1. පද්ධිම්හා (යා)

2. කිලනතවිතත්.. එව මහ.. (P.T.S.) කිලනතවිතත්.. (මරය..)

3. සහතතාය (P.T.S.)

ඒ අපි උනුන් දෙස බලා ඉන්නමෝ උනුන් කොරේහි සින් දුමින කැරු ගතුමිහ. ඒ අපි උනුනට පුදුජට වූ සිතැත්තමෝ එකින් ක්ලාන්ත කයැනී වැ ක්ලාන්ත සිතැනී වැ මෙසේ ඒ දෙවිලෙළාවින් වූත වූමෝ, අනිතා වූමෝ, අඩුවි වූමෝ, ආයාශවත වූමෝ, අල්පාපුජක වූමෝ, සැවෙන සුල්ලමෝ මේ මිනිස්බවට ආමහ්ද මෙසේ කියයි. ආපුජමන්ති, තෙපි මෙසේ සැකැසුණු මන්පුදුජක වූලක ආචායනීවාද වූ ලොකාත්පත්ති වංශකතාවක් පනවවූ ද්? දි මම ඇයිමි. ‘ඇවැත්ති, ගෞතමපිති, යම්සේ ආපුජමන්ති ගෞතමයෝ කිහු ද, එසේ ම අප විසින් අසන ලද්ද තිහු කිහු සිහ. හාගිවය, මම ලොකාත්පත්ති වංශකරාව ද දියිමි. එය ද දියිමි... තරාගත තෙමේ යමක් වෙශසේ තුව්‍යින් දන්නේ අනායව්‍යසනයට තො පැමිණේ ද එසේ වූ කොලේස් නිවීම තමා කොරේහි ම දන්නා ලද්දේ ය.

33. හාගිවය, යම කොනොක් යදාව්‍යසම්පත්තිනා වූ, ආචායනීවාද වූ, ලෝකාත්පත්ති වංශ කරාවක් පනවන් ද, එසේ වූ සමහර මහන කොනොක් බමුණු කොනොක් ඇත. මම ඔවුන් කරා එලැඹි ‘ආපුජමන්ති, තෙපි යදාව්‍යසම්පත්තිනා ලොකාත්පත්ති වංශකරා සංඛ්‍යාත ආචායනීවාදයක් පණවන්නැහු ලු. ඒ සැබු ද්? දි මෙසේ ප්‍රශ්න කරමි. මා විසින් පුළුවුන් ඔහු එසේ යැදි පිළින කොරේන්. ‘ආපුජමන්ති, කොසේ සැකැසුණු, යදාව්‍යසම්පත්තිනා වූ, ආචායනීවාද වූ ලොකාත්පත්ති වංශකරාවක් තෙපි පණවවූද්? දි මම ඔවුන් පිළිවිසිමි. මා විසින් පුළුවුස්නා ලද ඔහු එයට උත්තර දෙනු තො හැකි වෙන්. උත්තර දිය තො හැකි වන්නාහු, මා ම පුළුවුසින්. එසේ පුළුවුස්නා ලදුයෙම මම ඔවුනට මෙසේ හෙළි කොට කියමි “ඇවැත්ති, අසං අසත්ව නම් දද්ව කොනොක් ඇත. සංඛ්‍යා ඉපැත්මෙන් ම ඒ දෙවියෝ ඒ දෙවිලෙළාවින් වූත වෙන්. ඇවැත්ති, එක්තරා සත්වයකු ඒ දෙවිලෙළාවින් සැවැ මේ මිනිස් බවට පැමිණෙනැයි ද, එසේ මේ මිනිස් බවට පැමිණියාපු ගිහි ගෙන් පැවිදි බිමට යෙතැ දි ද, ගිහි ගෙන් නික්ම පැවිදි බිමට පැමින ම උත්සාහ වහා..... යම් සේ ම සිත සමාජිත කළේහි ඒ සංඛ්‍යා ගේ ඉපැත්ම සිහි කොරේ නම් එකින් ඔබබෙහි සිහි තො අත් භාවයට පෙරෙනු විදාම්නා එකෙක. සෙ තෙමේ ආත්මයන් ලොකයන් යදාව්‍ය සම්පත්තිනාහ (ඉංග්‍රීස් පහළ වූහ) දි පණවයි. එසේ කියනු යේ කවර හෙයිනා? යත්: ‘මම පෙර තොවීමි, ඒ මම පෙර තො, වී දන් යන් හාවයට පෙරෙනු සියලු අපුජමන්ති, තෙපි මෙසේ සැකැසුණු ආචායනීවාද වූ යදාව්‍යසම්පත්තිනාහ ලොකාත්පත්ති වංශකරාවින් පණවවූ ද්? දි මම ඔවුන් පිළිවිසිමි: ‘ඇවැත්ති, ගෞතමයිනී, යම්සේ ආපුජමන්ති ගෞතමයෝ කිහු ද, එසේ ම අප විසින් අසන ලද්දද යැදි ඔහු කියන්. හාගිවය, අග්‍රක්‍රිය ද (ලෝකාත්පත්ති වංශකරාව ද්) මම දියිමි. එය ද දියිමි, එකින් වහා උසස් වූ දැය ද දියිමි, ඒ දැනීම ද තෘප්තා දාත්ති මානා වශයෙන් පරාමර්ගනය තො කරමි. එය පරාමර්ග තොකරන්නා වූද මා විසින් යමක් වෙශසේ තුව්‍යින් දන්නා තරාගත තෙම අනායව්‍යසනයට තො පැමිණේ ද, එසේ වූ කොලේස් නිවීම තමා කොරේහි ම දන්නා ලද්දද ය.

33. එව.වාදී. බො මං හගුව එවමස්ථායි. එකේ සමණුමාගමණා අසතා තුවුනා මූසා අහුතෙන අධිකාවිකිත්ති: “විපරිතො සමණෙයා ගොතමො හිකිවේ, ව. සමණා ගොතමො එවමාහ: යස්මී. සමය සුහ. විමොකි. උපසම්පර්ශ විහරති සකි. තස්මී. සමය අසුහනෙකුවා පරානාති ති. න බො පනාහ. හගුව එව. වදම්: යස්මී. සමය සුහ. විමොකි. උපසම්පර්ශ විහරති. සකි. තස්මී. සමය අසුහනෙකුවා පරානාතිති.² එව. ව බවාහ. හගුව වදම්: යස්මී. සමය සුහ. විමොකි. උපසම්පර්ශ විහරති, සුහනෙකුව තස්මී. සමය පත්තාති’ති.

“තෙ’ව හනෙන විපරිතා යෙ හගවන්නා විපරිතනො දහනාති හිකිවේ, ව. එව. පසන්නා අත්. හනෙන හගවති, පහැති ව මේ හගවා තරා ධමම් දෙසෙනු. යටා අහ. සුහ. විමොකි. උපසම්පර්ශ විහරයෙනි.”

“දුක්කර. බො එව. හගුව තයා අක්කඩ්දිවිධිකෙන අක්කඩ්බන්තිශීකෙන අක්කඩරුවිධිකෙන අක්කඩත්‍රායාගෙන අක්කඩත්‍රාවිරියකෙන සුහ. විමොකි. උපසම්පර්ශ විහරෙනු. ඉඩු නව. හගුව, යො ව තෙ අය. මඟි පසාද්, තමෙව නි. සාමුකමත්තුරස්ථා”ති.

“සවේ තං හනෙන මයා දුක්කර. අක්කඩ්දිවිධිකෙන අක්කඩ්බන්තිශීකෙන අක්කඩරුවිධිකෙන අක්කඩත්‍රායාගෙන අක්කඩත්‍රා ආවිරියකෙන සුහ. විමොකි. උපසම්පර්ශ විහරෙනු, යො ව මේ අය. හනෙන හගවති පසාද්, තමෙවාහ. සාමුකමත්තුරස්ථාම්”ති.

ඉදුමෙව ව හගවා. අත්තමනා හගුවගොත්තා පරිඛාජ්‍රකා හගවනා හාසිතා අහිනෘදී ති.

පාලීකසුතා. තිව්‍යිතා. පයම්.

-
1. අසුහනෙකුව (යා.-PTB.)
 2. සංදර්භතාතිති (PTB.)
 3. දිවාධිවෙශව (යා. PTB.)

33. හාඝිවය, මෙසේ කියනා, මෙසේ කරුණු පවසන මට, ඇතුම් මහඟ කෙනෙක් බලුණු කෙනෙක් ‘මහඟ ගොයුම් පෙරෙණු සංඛ ඇත්තේ’ ය, ඔහු සවු මහඟු ද පෙරෙණු සංඛා ඇත්තේ යැ’යි ද, ‘යම් විටෙක ඉහ විමොක්ෂය ලැබ වෙසේ නම් එ කලැ සියල්ල අඹහ යැ යි ම හඳුනා යැ යි දැ’යි නැති දැයින්, හිස් මුසායෙන්, අභ්‍යන්තයෙන් දෙස් නහන්. හාඝිවය, ඉහවිමොක්ෂය ලැබ වසන කලැ ‘සියල්ල අඹහ යැ යි හඳුනා යැ’යි මෙසේ මම තො කියමි. වැළි ‘යම් සමයෙක ඉහවිමොක්ෂය ලැබ වෙසේ නම්, එ කලැ ඉහ යැ යි ම හඳුනා යැ’යි මෙසේ නම් මම කියමි.

“වහන්ස යම කෙනෙක් ප්‍රිකලි හාග්‍යවතුන් වහන්සේ ද හික්ෂුන් ද, විපරිත වශයෙන් පිහිටුවන් නම් (ඇති තතු වෙනාස් කොටු දක්වා දෙස් නගත් නම්), ඔහු ම විපරිතයේ ය (පෙරෙණු සංඛ ඇත්තේ ය). වහන්ස, මම හාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ පැහැදුමෙන්ම වෙමි. යම් සේ මම ඉහ විමොක්ෂය ලැබ විසිය හැකි වන්නෙම්ද, හාග්‍යවතුන් වහන්සේ මට එසේ දහම දෙසන්නට පොහොසත් සේකු’යි මෙසේ මම හාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුමෙන්ම වෙමි”යි හාඝිව කි ය.

“හාඝිවය, අනා අඡලික වූ අනා ලබධික වූ අනා රුවික වූ අනා ප්‍රතිපත්තියෙක යෙදුණු, අනාත්තිර්ථායතනයෙක ආදුරු වූ තා විසින් මෙසේ ඉහ විමොක්ෂය ලැබ වසන්නට දුෂ්කර ය. එබැවින් හාඝිවය, මා කෙරෙහි තා ගේ මේ යම් පැහැදිමෙක් ඇද්ද, එය ම තොශ මොන්තාවට රකුව”යි හාග්‍යවතුන් වහන්සේ විදුල සේක.

“වහන්ස, ඉදින් අනාංශාජ්වික අනා ලබධික අනා රුවික අනා ප්‍රතිපත්ති-යෙක යෙදුණු අන් තීර්ථායතනයෙක ආදුරු වූ මා විසින් එ ඉහ විමොක්ෂය ලැබ වසන්නට දුෂ්කර වේ නම්, හාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මගේ මේ යම් පැහැදිමෙක් ඇද්ද, එය ම මම මොන්තාවට රකින්නෙම්”යි හාඝිව තෙම පැවසි ය.

හාග්‍යවතුන් වහන්සේ මේ දහම දෙසු සේක. හාඝිවයෝගු පරිවාරක තෙම ආරාධිත සිතුන්සේ හාග්‍යවතුන් වහන්සේ ගේ වචනය පිළි-ගත්තේ ය.

පළමු වන පාරික සූත්‍රය නිමියේ යැ. (24)

ලදුම්බරිකාසුනුව.

1. එව්. මේ සූත්‍රය:

එකං සමයා හගවා, රාජගහෙ විහරති ගිරුකිකුටේ පෙනීතේ. තෙන බො පන සමයෙන නිශ්චාදී පරිඛාරකාය උදුම්බරිකාය පරිඛාරකාරාමේ පටිවසති මහතියා පරිඛාරකපරිසාය සඳහා නිශ්චලතෙක් පරිඛාරකසම්බන්ධී. අට බො සන්ධානෙනා ගහපති දිවා දිවස්සා රාජගහා නිශ්චලීම් හගවන්නා දස්සනාය. අට බො සන්ධානස්ස ගහපතිස්ස එතදි-හොයි: අකාලෝ බො තාව හගවන්නා දස්සනාය, පටිසල්ලැංනා හගවා, මතෙනාහාවනියානම්පි හිකුණා. අසමයා දස්සනාය. පටිසල්ලැංනා මතෙනා-හාවනියා හිකුණා. යනුන්නාහා යෙන උදුම්බරිකාය පරිඛාරකාරාමේ යෙන නිශ්චාදී පරිඛාරකාය තෙනු පසංඝමේයන්ත්‍රි.

2. අට බො සන්ධානෙනා ගහපති යෙන උදුම්බරිකාය පරිඛාරකා-රාමේ යෙන නිශ්චාදී පරිඛාරකාය තෙනු පසංඝම්කළී. තෙන බො පන සමයෙන නිශ්චාදී පරිඛාරකාය මහතියා පරිඛාරකපරිසාය සඳහා නිශ්චින්නා හොති උත්‍යාදිතියා උවවාසදාමහාසදාය අනෙක්විහිත. තීරව්‍යනාකර්. කලේනතියා-ශේරුලිදා : රාජකර්. වොරකර්. මහාමත්‍යක-කර්. සේනාකර්. හයකර්. පුද්ධිකර්. අන්නකර්. පානකර්. ව්‍යුත්කර්. සයනාකර්. මාලාකර්. ගන්ධිකර්. ස්ථානිකර්. යානාකර්. ගාමකර්. නිග-කර්. නාගරකර්. ජනපදකර්. ඉන්ඩිකර්. පුරිසකර්. සුරකර්. විසිබාකර්. කුම්හව්‍යානකර්. පුබ්බාපෙනකර්. නානාන්නකර්. ලෝක-ක්‍රිඛායික. සම්බුද්ධක්‍රියික. ඉත්‍යාහාසවකර්. ඉති වා. අදාසා බො නිශ්චාදී පරිඛාරකාය සන්ධාන. ගහපති. දුරතො' ව ආගව්‍යන්නා. දියවා සක. පරිස. සණ්ඩපයි: අප්පසදා හොතෙන්නා හොනැනු, මා හොතෙන්නා සදාමකන්. අය. සමණස්ස ගොත්මස්ස සාවකා ආගව්‍යති සන්ධානෙනා ගහපති. යාවතා බො පන සමණස්ස ගොත්මස්ස සාවකා ගිහි ඕදුතවසනා රාජගහෙ පටිවසති, අය. තෙස්. අක්කුදුතරෝ සන්ධානෙනා ගහපති. අප්පසදාකාමා බො පනෙන්න ආයසම්බන්නා අප්පසදාවනිතා අප්පසදාස්ස ව මෙන්මවාදින්නා. අප්පවනාම අප්පසදා. පරිස. විදිනා, උපසංඝම්තබඩා. මණ්ඩුදායා නි. එව්. වූතෙන් තේ පරිඛාරකා තුණ්හි අහෙසු.

1. දිව, දිවසෝව, (සාමා පා)

ලදුම්බරික සූත්‍රය

1. මා විසින් මෙයේ අසන ලදී:

එක් සමයෙක හාග්‍යවතුන් වහන්සේ රජගහ තුවරට නොදුරු නොලාං කන්හි වූ ගිපුණුල පවත්වෙනි වැඩි වසන දේක. එ සමයෙහි න්‍යාග්‍රෝධ නම් පිරිවැලි තෙමේ තුන් දහසක් පමණ වූ මහන් පිරිවැලි පිරිසක් හා උදුම්-බරිකා දේවියගේ පිරිවැලි අරමෙහි වෙසෙයි. එ කළුනි සන්ධිනා නම් ගෘහපති හාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස ඉරමුදුන් වෙශලෙහි රජගහ තුවරින් නික්මිණ. එ කලැ ඔහුට 'තව ම හාග්‍යවතුන් වහන්සේ දක්නට නො කළේ ම ය. හාග්‍යවතුන්වහන්සේ වින්ත විවෙකයෙන් වැඩි ඉන්නා දේක. සිත විඛිනා හික්ෂුන් ද දක්නට කාලය නො වේ. සිතවිඛිනා හික්ෂු වින්ත විවෙකයෙන් උන්නාහු වෙති. උදුම්බරිකා දේවියගේ පිරිවැලි අරමට, න්‍යාග්‍රෝධ පිරිවැලියා කරා ගියෙම් වීම නම් යෙහෙකු යි මේ සිත විය.

2. එ කළුනි සන්ධිනා ගෘහපති තෙම උදුම්බරිකා දේවිය ගේ පිරිවැලි අරම කරා, න්‍යාග්‍රෝධ පිරිවැලියා වෙතට ගියේ ය. එ සමයෙහි න්‍යාග්‍රෝධ පිරිවැලි තෙම උන්නාදී වැ සෝජයෙන් පුක්ත වැ උස් හඩ මහ හඩ ඇති වැ, මහන් පිරිවැලි පිරිස හා රාජකරා වොරකරා මහා-මාත්‍යකරා, සෙනාකරා හයකරා පුද්ධිකරා අන්නකරා, පානකරා විස්තුකරා මාලාකරා ගන්ධිකරා සැතින්කරා යානකරා ප්‍රාමකරා නිගමකරා නාගරකරා රනාපදකරා ස්ථීරකරා, පුරුෂකරා සුරකරා විසිබුකරා, කුම්භස්ථානකරා පුරුවප්‍රෙතකරා නානාත්විකරා ලෙළාකා-බ්‍යාධිකා සම්ඟාත්‍යාධිකා ඉනිජච්‍යවිකරා යන මේ කරා හෝ මේ බඳු වූ තිරණවින කරා කියුම්න් පුන්නේ වෙයි. න්‍යාග්‍රෝධ පිරිවැලි තෙම එන්නාවූ සන්ධිනා ගෘහපතියා දුටුගේ ය. දැක 'හවත්සු නිහඩ වෙන් වා. සවන්නි, ගබා නො කරවු. මහනු ගොපුමන් ගේ සවු වූ මේ සන්ධිනා ගෘහපති එයි. මහනු ගොපුමන් ගේ සවු වූ සුදු වන් හදිනා, යම් පමණ ගිහි කෙනෙක් රජගහ තුවරි වෙශෙන් ද, මේ සන්ධිනා ගෘහපති ඔවුන්ගෙන් එක්තරා කෙනෙක. මේ ආපුජමන්සු නිහඩ බව කැමැත්තෙයි ය, නිහඩ බවිහි හික්මුණේයේ ය, නිහඩ බවට අනු කියන්නේයේ ය. නිහඩ පිරිස දාන මෙහි එලැකියැ යුතු යැ දි සිතුවෙන් යෙහෙකු'යි කියා සිය පිරිස නිහඩ කෙළඳේ ය. මෙයේ කි කළුනි එ පිරිවැලියේ නිහඩ වූහ.

9. අට බො සන්ධිගො ගහපති යෙන නිග්‍රෑයේ පරිබාජකා තෙනුපසඩික්ලි, උපසඩික්ලිනි නිග්‍රෑයේ පරිබාජකාන සඳහා සම්මාදි සම්මාදියා කරා සාරානියා විතිසාරෙනි එකමතනා නියිදි. එකමතනා නියිතනා බො සන්ධිගො ගහපති නිග්‍රෑයා පරිබාජකා. එකද්වාව්: අක්‍රූදාරා බො ඉමෙ ගොනෙනා අක්‍රූදාත්‍යිනියා පරිබාජකා සංගම සමාගම උනුකාදිනා උවවාසදාමහායදා අනෙකුවිහිත් නිරව්‍යානකථා ඉති වා අනුපුත්‍යා විහරන් - සෙයාරිදා රාජකථා - ගැ- ඉතිහවාහව කරා අක්‍රූදාරා බො¹ පන සො හගවා අරෙකුදා වනාපන්‍යානි පනනානි සෙනාසනානි පරිසෙවන් අපෙසදානි අපෙන්ගෙසාසානි විජනවාතානි මතුප්‍රසාදගසයන්කානි පරිසලුනසාරුප්‍රාන්ති'න්.

එව්. වූකෙක නිග්‍රෑයේ පරිබාජකා සන්ධිනා ගහපති. එකද්වාව්: යෙයෙන ගහපති ජානෙයායි, මකනා සම්ලේෂ ගොනමො සඳහා සම්පූර්ණ? කෙනා සාකච්ඡා. සමාප්‍රාන්ති? කෙනා පසුකුළුවෙයාත්‍යියා ආප්‍රාන්ති. පුස්කුළුගාරහනා සම්ලේෂ ගොනම්සා පසුකුළු, අපරිසාවවරා සම්ලේෂ ගොනමො, නාලු සලුලාපාය. සො අන්තමතනනානෙවා සෙවනි. සෙයාරාපි නාම ගො කාණා පරියන්ත්වාරිනි අන්තමතනනානෙවා සෙවනි. එවමෙව පුස්කුළුගාරහනා සම්ලේෂ ගොනම්සා පසුකුළු, අපරිසාවවරා සම්ලේෂ ගොනමො, නාලු සලුලාපාය. සො අන්තමතනනානෙවා සෙවනි. ඉකින ගහපති, සම්ලේෂ ගොනමො, ඉම් පරිසා. ආගමව්‍යායා, එකපෙනුවනෙවනා සංසාදයාම්,² තුව්‍යකුම්පිවනා මෙන්ඩු ඕරුයාමා'න්.

4. අභ්‍යකාය බො හගවා දිබාය සොතධාතුයා විසුද්ධාය උත්තිකාන්තාවාසාය සන්ධිනාසා ගහපතිසා නිග්‍රෑයේ පරිබාජකාන සඳහා. ඉම් කරාසලුපාපා. අට බො හගවා ගිජ්‍යකුවා පත්‍රිකා: ඔරෝහිත් යෙන පුමාගධාය නිරෝ මොරනිවාපා, තෙනුපසඩික්ලි. උපසඩික්ලිනි, පුමාගධාය නිරෝ මොරනිවාපා අලේහාකාසේ විභින්නතා. දිස්නිනා සකා. පරිසා සණ්ස්පෙයි: අපෙසදා හොනනා හොනාතු, මා හොනනා සඳහාමක්. අයා සම්ලේෂ ගොනමො පුමාගධාය නිරෝ මොරනිවාපා අලේහාකාසේ විභින්නතා. දිස්නිනා සකා. පරිසා සණ්ස්පෙයි: අපෙසදා හොනනා හොනාතු, මා හොනනා සඳහාමක්. අයා සම්ලේෂ ගොනමො පුමාගධාය නිරෝ මොරනිවාපා අලේහාකාසේ විභින්නතා. එකඟා පුමාගධාය නිරෝ මොරනිවාපා බො පන සො ආයසා, අපෙසදාසා වශ්‍යවාදී, අපෙවනාම අපෙ-සඳහා. පරිසා විදිනි, උපසඩික්ලිනි මෙන්ඩුයා. සැව සම්ලේෂ ගොනමො, ඉම් ඉම් පරිසා අගමව්‍යායා, ආගමව්‍යායා, ඉම් පරිසා සැව සම්ලේෂ ගොනමො, ඉම් පරිසා ආගමව්‍යායා, ඉම් පරිසා පුමාගධාය ම 'කො' නාම සො හනෙන හගවනා ධාවකා විතිනා අස්සාස්පෙනා පරිජ්‍යනානි අභ්‍යකාය. ආදිමුවරියන්නි? එව්. වූකෙක තේ පරිබාජකා තුළු අහසු.

1. අක්‍රූදාරා ව පන (ශා)
2. අනාපනාසෙව (සාව)
3. සංහරයාම (කළු)

3. ඒ කළේහ සන්ධාන ගෘහපති න්‍යාග්‍රාධ පිරිවැලියා කරා එලැඹියේ ය. එලැඹි න්‍යාග්‍රාධ පිරිවැලියා හා සතුවූ විය. සතුවූ විය යුතු සිතු රැඳුවිය යුතු කරාව අවසන් කොට එකත් පෙසක පුත්තන් ය. එකත් පෙසක පුත්තනාවූ ම සන්ධාන ගෘහපති තෙම න්‍යාග්‍රාධ පිරිවැලියාට මෙය කි ය: "මෙහවත් අන්තොවූ පිරිවැලියේ එක්තුන් ව එක්සේ වසේ අ ඇත්තාපු, උස් හඩ මහ හඩ ඇත්තාපු, රාජකරා..... ඉනිහවා හට කරා යන මෙහේ මෙබදු වූ අනෙකවිධ සිරණවින කරාහි යෝජ්‍යාපු අන් සැවීයෙකින් වෙසෙන්. ඒ හාගුවතුන් වහන්සේ සවිල්ප හඩ ඇති, මද හඩ ඇති, ජනවාත රහිත වූ. පුදෙකලා වැ කරන කටයුතුවලට සුදුසු වූ, එකිහ වයට යොගා වූ අරණ්‍ය වනප්‍රස්ථරයන්, ගොදුරු ගමට දුර සෙනසුන් සෙවනාපු අන් සැවීයෙකින් ම වෙසෙන්" (යනුදී).

මෙසේ කි කළේහ න්‍යාග්‍රාධ පිරිවැලි තෙම, සන්ධාන ගෘහපතියාට මෙය කි ය: "එසේ නම් ගැහැලිය දන ගන්න. මහණ ගොයුම් කටරකු හා කතා බස් කෙරේ ද? කටරකු හා සාකච්ඡාවට බස්නේ ද? කටරකු හා උතුරු පිළිතුරු කතායෙන් ප්‍රජාව්‍යක්තතාවට පැමිණේ ද? මහණගායුම්පූ ගේ ප්‍රජාව දැන්තාගාරයන්හි ම නටුයේ ය. මහණ ගොයුම් අවසාරද බැවින් පිරිස මැදට බස්නට නො හැක්සේ ය. ආලාපසංලාපයට සමන් නො වෙයි. ඇඟේ කිසිවක් හැපෙනු යි මහ හැර හැර යන එකුස් කණ දෙනාක ශේ ප්‍රශ්න අසනු යි බියෙන් ගමින් බොහෝ දුරටු සෙනසුන් සෙවනේ ය. එබැවින් දැනගනුව, ගැහැලිය, මහණ ගොයුම් මේ පිරිසට ආවාන් එක් ප්‍රශ්නයන් ම ඔපු යටපන් කරන්නටු. හිස් කළයක් (ඒ මේ අත පෙරලා බැඳ තබන්නාක්) සෙයින් වාද කරායෙන් බැඳ තබන්නෙමු" (යනුදී).

4. හාගුවතුන් වහන්සේ මත්‍යා විෂය සිමා ඉක්මී පිරිසිදු දිවිකන් තුවිණින් සන්ධාන ගෘහපතිපූ න්‍යාග්‍රාධ පිරිවැලියා හා කුරෙන මේ කරා-සංලාපය අසා විදුලසේක. ඉක්මීනි ගිරුණුල පවිවෙන් බැස, සුමාගධා පොකුණු තෙර වූ මුළුරනිවාප නම් තැනාව වැඩි යෙක. වැඩි එහි සුමාගධා පොකුණු තෙර මුළුර නිවාපයෙහි එලිමහනාහි සක්මන් කළයේක. න්‍යාග්‍රාධ පිරිවැලි තෙම සුමාගධානීරයෙහි මුළුර නිවාපයෙහි එලිමහනු සක්මන් කරන හාගුවතුන් වහන්සේ දිටි ය. දක සිය පිරිස බණවා, 'හවත්පූ නිහඩ වෙන් වා. හවත්නි, ගබඳ නො කරවු. මේ ප්‍රමණ යොතම තෙමේ සුමාගධාව තෙර මුළුර නිවාපයෙහි එලිමහනු සක්මන් කෙරෙයි. ඒ ආසුජමන් තෙමේ නිහැඩියාව කුමැත්තන්, නිහඩ බවැ ගුණ කියන සුපුර ය. මේ පිරිස නිහඩ වැ ඉදිනාපු දන එලැඹියා යුතු කොට සිතුයේ වේ නම් ඉතා යොහොක. ඉදින්-ප්‍රමණ යොතම තෙමේ මේ පිරිස කරා ආයේ වේ නම්, 'වහන්ස' හාගු-වතුන් වහන්සේ යම්දහමෙකින් ප්‍රශ්නයන් හික්මවන සේක්ද හාගුවතුන් වහන්සේ වියින් යම් දහමෙකින් හික්මවන ලද සවිවැර්සතුවට පැමිණි-යුහු උත්තම නිශ්චයයක්, ආදීම මුළුමවයියක් (ලොවුතුරා මහක්) තමන් සතුවට කාරණ යැයි) පිළින කෙරෙන් ද, හාගුවතුන් වහන්සේගේ ඒ ධීමිය කටරේ වේ ද?'දි මේ පැණුය විවානන්නමු' යි කි ය. මෙසේ කි කළේ ඒ පිරිවැලියේ නිහඩ වූහ.

තපොජිගුව්‍යාචාද

5. අට බො හගවා යෙන නිග්‍රෑයියා පරිඛ්‍යාරෝකා තෙහුරස-
ඩික්ලි. අට බො නිග්‍රෑයියා පරිඛ්‍යාරෝකා හගවනා එතැදෙවාව්: එතු
බො හනෙන හගවා, ස්වාගත්. හනෙන හගවනා. විරසු බො හනෙන
හගවා ඉම්. පරියායමකාසි යදිදී ඉඩාගමනාය, නිසිද්‍රා හනෙන හගවා,
තුද්මාසනා. පක්ෂූත්‍යතන්ත්‍රි. නිසිද්‍රා හගවා පක්ෂූත්‍යතනා ආසන්න.
නිග්‍රෑයියා ප බො පරිඛ්‍යාරෝකා අක්ෂූතරු. නිව්. ආසනා. ගහෙනා එකමනා නිසිද්‍රා
එකමනා නිසිනා. බො නිග්‍රෑයියා පරිඛ්‍යාරෝකා. හගවා එතැදෙවාව්: 'කාය-
නුස් නිග්‍රෑයියා එතාර්ථි කරාය සත්‍යියිනා? කා ව පන වේ, අනන්‍රා කරා
විප්පකතා?ත්. එව්. වුතෙක නිග්‍රෑයියා පරිඛ්‍යාරෝකා හගවනා එතැදැ-
වාව්: "ඉඩ මයා හනෙන අදාළාම හගවනා සුමාගධාය නීරෙ
මොරනිවාපේ අබෙකාකාස වඩියමනා. දිස්වාන එව්. අව්‍යාව්‍යමකා:
සවේ සම්ලේෂ ගොනමො ඉම්. පරිස්. ආගවේෂයා, ඉම්. ත්. පක්ෂූ
ප්‍රාවේෂයාම: කො නාම සේ, හනෙන හගවනා ධමෙමා යෙන හගවා
සාවෙක විනෙත්, යෙන හගවතා සාවකා විනිතා අස්‍යාසප්‍රත්‍යා
පටි-
ජානන්ත්‍රි අර්ථාසයා ආදිමුහම්වරියන්ත්?'" අයා බො නො හනෙන
අනන්‍රා කරා විප්පකතා, අට හගවා අනුපාතන්නා"ත්.

"දුර්ජානා. බො පනෙනා. නිග්‍රෑයියා අක්ෂූදිලිකෙනා අක්ෂූතන්ත්‍රි
කෙනා අක්ෂූදිලිකෙනා අක්ෂූදුතායාගෙන අක්ෂූදුතාවරියනෙනා 'යෙනාහා'
සාවෙක විනෙත්, යෙන මයා සාවකා විනිතා අස්‍යාසප්‍රත්‍යා පටිරුනන්ත්‍රි
අර්ථාසයා ආදිමුහම්වරියන්ත්. ඉඩක ත්. ම. නිග්‍රෑයියා සෙක ආවාරියනෙක
අධිජ්‍යවේෂ පක්ෂූ ප්‍රවිත් 'කර්. සනනා තු බො හනෙන තපොජිගුව්‍යා
පරිපුණ්ණණ හොත්, කර්. අපරිපුණ්ණණ'"ත්.

6. එව්. වුතෙක තෙ පරිඛ්‍යාරෝකා උත්‍යාදිනා උව්‍යාසදා මහාසදා
අහෙසු, "අව්‍යාරියා වත හො අඩුතා වත හො සම්ලේෂ ගොනමසය
මහිදිකතා මහානුහාවතා, යතු හි නාම සකවාදා. යපෙසසත්, පරවාදෙන
පවාලරසත්"ත්. අට බො නිග්‍රෑයියා පරිඛ්‍යාරෝකා තෙ පරිඛ්‍යාරෝකා
අප්‍රසන්ද කතා, හගවනා එතැදෙවාව්: "මයා බො හනෙන තපො-
ජිගුව්‍යාචාද තපොජිගුව්‍යාසාරා" තපොජිගුව්‍යා. අලේනා² විහරාම. කර්.
සනනා තු බො හනෙන තපොජිගුව්‍යා පරිපුණ්ණණ හොත්, කර්. අපරි-
පුණ්ණණ? ත්"

1. තපොජිගුව්‍යාසාරා (කම)

2. තපොජිගුව්‍යා අලේනා (ම්‍යා)

5. එ කළුහි හාගාවලතුන් වහන්සේ නායුග්‍රාධ පිරිවැඩි කර, වැඩි සේක. එ විට නායුග්‍රාධ පිරිවැඩිනෙම “වහන්ස, හාගාවලතුන් වහන්සේ වධිනා සේක් වා. වහන්ස, හාගාවලතුන් වහන්සේ මෙහි වැඩි සේ මැනැව. වහන්ස, හාගාවලතුන් වහන්සේ මෙහි වධිනා පිණිස යම් ගමන වාරයෙක් මට ද, බොහෝ කමලකින් ඒ ගමනවාරා කළ සේක. වහන්ස, හාගාවලතුන් වහන්සේ වැඩිහිටිනා සේක් වා. මෙ අස්තෙක් පැනැවිණෑ” හි හාගාවලතුන් වහන්සේට මෙ බස් කි ය. හාගාවලතුන් වහන්සේ ප්‍රජාප්‍රතික්‍රියා වැඩි පුන් සේක. නායුග්‍රාධ පිරිවැඩි ද එක්තරා මිටි අස්තෙක් ගෙන පසෙක උන්නේ ය. හාගාවලතුන් වහන්සේ පසෙක උන්නාවූ ම නායුග්‍රාධ පිරිවැඩියා බණවා, “නායුග්‍රාධයෙන්, දැන් තෙපි කවර කරා-වෙකින් පුන්නපු ද? තොප අතර කවර කරාවෙක් අඩාල වී ද?” හි අසා වදුල සේක. මෙසේ වදුල කළු නායුග්‍රාධ පිරිවැඩිනෙම “වහන්ස, මෙහි සුමාගධා පොකුණු තෙර මුළුර ත්‍රිවාපයෙහි එලිමහනැ සක්මන් කරන හාගාවලතුන් වහන්සේ යුතුමු. දක, ‘ඉදින් ප්‍රමණ ගෞතමයෝ මෙ පිරිස කරා වධිනාපු නම්, ‘වහන්ස, හාගාවලතුන් වහන්සේ යම්දහමකින් ප්‍රාවකායන් හික්මවන සේක් ද, හාගාවලතුන් වහන්සේ විසින් යම් දහමකින් හික්මවන ලද සවිවෝ සතුවට පැමිණියාපු උත්තම නිෂ්පාය වූ පැයැණිතම බණිකරක් පිළින කෙරෙන් ද, හාගාවලතුන් වහන්සේගේ ඒ ධ්‍රේය කවරේ වේ ද?” හි මෙ පැණිය තුළ විවාරන්නාමු” හි කිමිහ. වහන්ස, අප අතර මෙ කරාව අඩාල විය. එ කළු හාගාවලතුන් වහන්සේ වැඩි සේකු” හි පැවැඩිය.

“නායුග්‍රාධයෙන්, ‘යමකින් මම සවිවන් හික්මවන්නෙම්ද, ම, විසින් යම්මකින් හික්මවන ලද සවිවෝ සතුවට පැමිණියාපු. උත්තමං-ධාරය වූ පැරණිතම බණිකරක් පිළින කෙරෙන් ද, එය අන්‍යාම්වික වූ අනුලැබික වූ අන්‍යරුවික වූ අන්‍ය ප්‍රතිපත්තියෙක යෙදුණු. අන්‍ය තීරණයනායක ඇදුරු වූ තොප විසින් දත තො හැකුක්ක. එබැවින් නායුග්‍රාධයෙන්, ‘වහන්ස, ගෙයෙක් වූ තපොපුදුජ්‍රසාව පරිපුරුණ වේ ද? කෙයේ වූ තපොපුදුජ්‍රසාව අපරිපුරුණ වේ ද?’ හි තෙපි සවිකිය ආචාර්යී වාදය වූ අධිප්‍රාථමිකයි (රුක්ෂ පිළිවෙතින් අනිගිහින් පවි බැහැර ලිමෙහි) මා විවාරවූ” යැ හි හාගාවලතුන් වහන්සේ වදුල සේක.

6. මෙසේ වදුල කළු ඒ පිරිවැඩියෝ ‘ස්වකිය වාදය පසෙක තබා පරවාදයන් පවරන සේ වූ මහණ ගොපුමන්ගේ මහ ඉදුමන් බව අසිරිය, මහ තෙද බලුති බව පුදුම යැ හි ගොජ පවත්වනුවේ උස් හඩුත්තාපු වහන් හඩුත්තාපු වූහ, ඉක්බිති නායුග්‍රාධ පිරිවැඩි ඒ පිරිවැඩින් නිහඩ ගොට, ‘වහන්ස, අපි තපොපුදුජ්‍රසාවාදය (රඹ පිළිවෙතින් පවි අර ලියා යුතුය යන දාජ්‍රවිය) ඇත්තමෝ, තපොපුදුජ්‍රසාව සාරය කොටුත්තමෝ තපොපුදුජ්‍රසාව පරිපුරුණ වේ ද? කොබදු වූ ම තපොපුදුජ්‍රසාව පරිපුරුණ තො වේ ද?’ හි හාගාවලතුන් වහන්සේගෙන් මෙ පැණිය පුළුවන.

“ඉඩ නිග්‍රාධ තපසී අඛවලකා හොති, මූණාවාරෝ සහ්යාප-ලෙබනේ,¹ නාථ්‍යිභද්‍යත්වීකා, නාත්‍යිභද්‍යත්වීකා, නාත්‍යිභවට. නා උදෑස්‍යකට. නා නිමන්තනා. සංදියති. සෞ නා කුවත්මුඩා පටිගත්තාති, නා කළුපිමුඩා පටිගත්තාති. නා එළකමන්තරු, නා දැනුමන්තරු, නා මුසලමන්තරු, නා ද්‍රීත්‍ය. ණුස්ථ්‍රමානානා, නා ගබෝතියා, නා පාය-මානාය, නා පුරිසන්තරගතාය, නා සංක්තත්සු, නා යනු සා උවධිනේ හොති, නා යනු මකඩිකා සංකීසක්වාරිති, නා මච්, නා මස්, නා පුරු, නා මෙරයා, නා දුෂේෂාදකා. පිවති. සෞ එකාගාරිකා වා හොති එකාගාරිකා, අවායාරිකා වා හොති අවා ලෙපිකා, සත්‍යාගාරිකා වා හොති සහතාගාරිකා. එකිස්සාපි දැන්තියා යාපෙති, ද්‍රීති පි දැන්තිගි යාපෙති -පෙ- සහකති පි දැන්තිගි යාපෙති. එකාගිකම්පි ආහාරා ආහාරති, අවාහිකම්පි² ආහාරා ආහාරති තීගිකම්පි...වතුහිකම්පි...පස්වාහි-කම්පි...ඡාහිකම්පි... සත්‍යාගිකම්පි ආහාරා ආහාරති -පෙ- ඉති එවරුපා. අද්‍යමායිකම්පි පරියායහත්තාහොර්තානුයාගමනුපුළුනියා විහරති.

සෞ සාක්ෂාත්කාරී වා හොති, සාමාක්ෂාත්කාරී වා හොති, නීවාරජස්කාරී වා හොති, දැයුලභස්කාරී, වා හොති, ගටජස්කාරී වා හොති, කණජස්කාරී වා හොති, ඇවාමජස්කාරී වා හොති, පියෙන්තජස්කාරී වා හොති, ශ්‍රීජයස්කාරී වා හොති, ගොමයජස්කාරී වා හොති, වනමුලජලජාරෝ යාපෙති පටික්‍රාජලහොරී.

1. පෘක්‍රාවලෙබනො: (කුම්)

2. ද්‍රීගිකම්පි (මරයා)

එවිට හාගාවතුන් වහන්සේ මෙය විදුල සේක:

“නායග්‍රෑවයෙනි, මෙහි තපස්වී තෙම තිරුවත් වෙයි, සිට ගෙන මල මූ පහකිරීම ආදිවගයෙන් කොරඩු ශිජවාවාර ඇත්තේ වෙයි, කුම කා අත ලෝන් ය. මෙහි වඩින්නැ වහන්සැ දි ඩික් පිළිගන්නට කැඳවු විට නො එන්නේ ය. මෙහි වැඩ සිටින්නැ’දි අයදු විට නො සිටි, වේලායෙන් පළමු එලඩු බොජුන් නො පිළිගනි, තමා උදෙසා පිළියෙල කළ බොජුන් නො පිළිගනි, නිමන්තුණය නො ඉවසයි. හේ තෙම සැලිමුවින් නහා දුන් බොජුන් නො පිළිගනි. සැලිපසින් නහා දුන් බොජුන් නො පිළිගනි. එලිපත අතර කොට (එලිපතින් එහා පැත්තේ සිට) තුවු බොජුන් නො පිළිගනි. දංචක් අතර කොට තුවු බොජුන් නො පිළිගනි. මොජොලක් අතර කොට තුවු බොජුන් නො පිළිගනි. බොජුන් වළදනා දෙදෙනෙකු ගෙන් එකකු තැයි එලඩු බොජුන් නො පිළිගනි. ගැඩින්නාක දුන් බොජුන් නො පිළිගනි. කිරීපොවන්නියක එලඩු බොජුන් නො පිළිගනි. පුරුෂයකු භා ව්‍යාසයට ගිය ස්ත්‍රීයක දුන් බොජුන් නො පිළිගනි, කිහිප දෙනෙකුගේ සම්මාදුන් පිළියෙල කොට එලඩු බොජුන් නො පිළිගනි. ලහ ඩුන් සුනභයාට නොදී තමාට දුන් අහර නො පිළිගනි. මැස්සන් කැටි කැටි ව ගැවැසෙන තැනැදී දුන් අහර නො පිළිගනි. දියමස් නො වළදයි. ගොඩිමස් නො වළදයි. සුරු නො, බොයි. පුහ්පාස්වාදී ආසව නො බොයි. සෞවිරකය (සියලු ගෙයාසම්භාරයෙන් කළ ක්‍රියාත්මකයි) නො-බොයි. හේ එකාගාරික (එක් ගෙයකින් පමණක් අහර ලැබූ නවත්තේ) හේ වෙයි. සාර්ත්වාගාරික (සත් ගෙයකින් පමණක් අහර ලැබූ නවත්තේ හේ සත් අහර පිබෙකින් පමණක් යැපෙන්නේ) වෙයි. එක් දත්තියෙක (කුඩා තලියෙක) බතින් ද යැපෙයි. දත්ති (කුඩා තලි) දෙකෙක බතින් ද යැපෙයි,දත්ති සතෙක බතින් ද යැපෙයි. ද්‍රිසක් හැර ද්‍රිසක් ද අහර ගනී. දද ද්‍රිසක් හැර ද්‍රිසක් ද අහර ගනී. තුන් ද්‍රිසක්... සතර වසක්... පස ද්‍රිසක්... ස ද්‍රිසක් ... සත් ද්‍රිසක් හැර ද්‍රිසක් ද අහර ගනී ... මෙසේ මෙ අයුරින් අඩ මසක් හැර ද්‍රිසක් ද වාර බත් වැළඳීමේ ව්‍යතයේ යෝදුණේ වෙශයයි.

හේ අමු පලා බුදින්නේ හේ වෙයි, බොඩිහමු බුදින්නේ හේ වෙයි. සියලු වි (රුංරුඡල්) බුදින්නේ හේ වෙයි. සම ලියාපු කසට බුදින්නේ හේ වෙයි. ලහවු ද දිය සෙවල් ද බුදින්නේ හේ වෙයි. සහල්කුවු බුදින්-නේ හේ වෙයි. දුනු බත් කත්තේ හේ වෙයි. මුරුවට කත්තේ හේ වෙයි. ගොම කත්තේ හේ වෙයි. තමන් ම වැශිණු පල වළදනුයේ. වනැ මුල් පල අහර කොටුත්තේ යැපෙයි.

7. සො සාරුනි පි ධාරෙන්, මසාරුනි පි ධාරෙන්, ජවදුස්සානි පි ධාරෙන්, පංසුකුලානි පි ධාරෙන්, නීරිවානි පි ධාරෙන්, අරිනානි පි ධාරෙන් අරිනාකතිපම්ප ධාරෙන්, කුසවිරම්ප ධාරෙන්, වාකවිරම්ප ධාරෙන්, එලකටිරම්ප ධාරෙන්, කෙසකම්ලම්ප ධාරෙන්, වාලකම්ලම්ප ධාරෙන්, උදුකපක්බම්ප ධාරෙන්.

කෙසමසුලාවකාපි හොති කෙසමසුලාවනානුයාගමනුපුතෙකා, උපහවධිකාපි හොති ආසනපටිකවිතෙකා, උකකුටිකාපි හොති උකකු-විකපධානමනුපුතෙකා, කණ්ඩකාපසුයිකාපි හොති කණ්ඩකාපසුයි සෙයා කපෝති, එලකසෙයාම්ප කපෝති, එක්කිලසෙයාම්ප කපෝති, එකපසුයිකාපි හොති රජාජලදිරෝ, අමබේකායිකාපි හොති යථාසන්නිකා, වෙකටිකාපි හොති විකටහාජනානුයාගමනු පුතෙකා, ඇපානාකාපි හොති ඇපානාකමනුපුතෙකා, සායංත්ත්‍රියකම්ප උදුකා-රෝහනානුයාගමනුපුතෙකා විහරති.

ත්‍රැංකිමලකුදුසි නිග්‍රාධ යදි එව් සනෙන තපාලීගුව්, පරිපුණ්ණය වා හොති අපරිපුණ්ණය වා? ති.

අදාළ බො හනෙන එව් සනෙන තපාලීගුව්, පරිපුණ්ණය හොති තො අපරිපුණ්ණය”ති.

තපා උපක්විලසා

8. “එව් පරිපුණ්ණය ප බො අහා නිග්‍රාධ තපාලීගුව්ය අනෙකවිභිත උපක්විලස වූම්”ති.

“යථාකර් පන හනෙන හගවා එව් පරිපුණ්ණය තපාලීගුව්ය අනෙකවිභිත උපක්විලස වූති? ති.”

“ඉඩ නිග්‍රාධ තපසි තප සමාදියති. සො තෙන තපසා අතනමනා හොති පරිපුණ්ණයකපා. යම්ප බො නිග්‍රාධ තපසි තප සමාදියති, සො තෙන තපසා අතනමනා හොති පරිපුණ්ණය-සංකපා, අයම්ප බො නිග්‍රාධ තපසිතා උපක්විලසා” හොති,

7. හේ හණ වැහැරි ද දරයි, අන් ඩු හා හණ තුල් මුශ්‍ර කොට විශු වස්තු දරයි, මිණියෙන් බැහැරකොට ලු වස්තු දරයි, ඉවත් ලු කඩිමාපු රෝදී දරයි, රිටි සූත්‍රිපුයෙන් රිසු වස්තු දරයි, අදුන් මුවසම දරයි, මදින් පලන ලද කුරසහිත අදුන් මුව සම් දරයි, කුසනහු ගොතා කළ වැහැරි ද දරයි, නියද වැහැරි ද දරයි, මිනිස් කෙහෙයෙන් කළ කම්බිලි ද දරයි, අස් විලුග ප්‍රාමිත් කළ කම්බිලි ද දරයි, මහමුෂ්‍රා පියා පතින් කළ වැහැරි ද දරයි.

කේසමස්සු ලප්ච්චන්තුයෝගයෙහි යෙදුණේ කෙහෙ රවුලු උදුරන්-නේ වෙයි, පිළිකෙවු කළ අසුන් ඇත්තේ තැග් (සංස්කි) සිවුන් වෙයි. උක්තුවිකප්පධානයෙහි (උක්ත්ලේන් හිඳගෙන කරන වියනියෙහි) යෙදුණේ උත්තුවික (පැන පැන යන්නේ) ද වෙයි, කණ්ටකාපස්සයික ව්‍ය රක්නේ කමුමැස්සයි ගයනාය කෙරෙයි. පුවරුයෙහි ගයනාය ද කෙරෙයි, බිමැ ගයනාය ද කෙරෙයි, එක් ඇලයකින් හේත්තේ ද වෙයි, රජස් දැලී දරනු-යේ එම්මුහන් වසනුයේ ද වෙයි. අනුරන ලද පරිදි වූ අස්නැ හිඳුන් ද වෙයි, විකාශ හොඨනයෙහි (ගුරානුගවයෙහි) යෙදුණේ වෙකාශික ව්‍යතය රක්නේ වෙයි, සිහිල් දිය නො බොනුයේ අපානක ව්‍යතය (සිහිල් දිය නොබාන ව්‍ය) රක්නේ වෙයි, සවස තත්ත්වි කොට උදේ මද්දහන සවස යන තුන් වෙලෙහි (පවි සේදන්නාට) දියට බසිනුයෙහි යෙදුණේ වෙයෙයි.

න්‍යාග්‍රෑධයෙනි, එය කිමැදි සිතවූ ද? ඉදින් මෙසේ ඇති කල්හි තපු ප්‍රාග්ධනාව පරිපූජ්‍ය වේ ද? පරිපූජ්‍ය නො වේ ද?"

"වහන්ස, මෙසේ ඇති කල්හි තපාප්‍රාග්ධනාව පරිපූජ්‍ය වෙයි, අපරිපූජ්‍ය නො වෙයි" පරිවැළි කි ය.

තප උපක්ලේහයෝ

8. "න්‍යාග්‍රෑධයෙනි, මෙසේ පරිපූජ්‍ය වූ ද තපාප්‍රාග්ධනාවෙහි අනෙකවිධ උපක්ලේහයන් කියම්" දි භාග්‍යවතුන් වහන්සේ වදුල සේක. "වහන්ස, කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ මෙසේ පරිපූජ්‍ය වූ ද තපාප්‍රාග්ධනාවෙහි අනෙකවිධ උපක්ලේහයන් වදුරන සේක් දු?" දි පරිවැළි පුළුවුත.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදුල සේක.: "න්‍යාග්‍රෑධයෙනි, මෙහි තවුස් තෙම තපස සමාදන් කොට ගනී. හේ ඒ තපසින් සතුව වූ සිතුන්නේ, අවසන් කළ සංකල්ප ඇත්තේ (තාප්ත වූයේ) වෙයි. න්‍යාග්‍රෑධයිනි, තවුස් තෙම යම් තපසක් සමාදන් කොට ගනී නම්, හේ ඒ තපසින් සතුව වේ නම්, තාප්ත වේ නම්, න්‍යාග්‍රෑධයෙනි, මෙය ද තවුස් හට උපක්ලේහයක් වෙයි.

පුන ව පර් නිග්‍රාධ තපසී තප් සමාදියති. සො තෙන තපසා අනුත්‍යකාලයෙන් පර් වමෙහති. යම්පි නිග්‍රාධ තපසී තප් සමාදියති. සො තෙන තපසා අනුත්‍යකාලයෙන් පර් වමෙහති, අයම්පි නිග්‍රාධ තපසීන් උපක්වීලෙසා හොති.

පුන ව පර් නිග්‍රාධ තපසී තප් සමාදියති. සො තෙන තපසා මජ්‍යති මුව්‍යති පමාදාලාපජ්‍යති.¹ යම්පි නිග්‍රාධ තපසී තප් සමාදියති, සො තෙන තපසා මජ්‍යති මුව්‍යති පමාදාලාපජ්‍යති, අයම්පි බො නිග්‍රාධ තපසීන් උපක්වීලෙසා හොති.

පුන ව පර් නිග්‍රාධ තපසී තප් සමාදියති. සො තෙන තපසා ලාභසකාරයීලොකා අභිනිඛ්‍යතෙන්ති. සො තෙන ලාභසකාරයීලො-කෙන අනුත්‍යන්නා හොති පරිපූණ්ණසයාකපෝරා. යම්පි නිග්‍රාධ තපසී තප් සමාදියති, සො තෙන තපසා ලාභසකාරයීලොකා අභිනිඛ්‍යතෙන්ති, සො තෙන ලාභසකාරයීලොකෙන අනුත්‍යන්නා හොති පරිපූණ්ණසයාකපෝරා. අයම්පි බො නිග්‍රාධ තපසීන් උපක්වීලෙසා හොති.

පුන ව පර් නිග්‍රාධ තපසී තප් සමාදියති. සො තෙන තපසා ලාභසකාරයීලොකා අභිනිඛ්‍යතෙන්ති. සො තෙන ලාභසකාරයීලො-කෙන අනුත්‍යකාලයෙන් පර් වමෙහති. යම්පි නිග්‍රාධ තපසී තප් සමාදියති, සො තෙන තපසා ලාභසකාරයීලොකා අභිනිඛ්‍යතෙන්ති, සො තෙන් ලාභසකාරයීලොකෙන අනුත්‍යන්නා හොති පරිපූණ්ණසයාකපෝරා. අයම්පි බො නිග්‍රාධ තපසීන් උපක්වීලෙසා හොති.

පුන ව පර් නිග්‍රාධ තපසී තප් සමාදියති. සො තෙන තපසා ලාභසකාරයීලොකා අභිනිඛ්‍යතෙන්ති. සො තෙන ලාභසකාරයීලො-කෙන මජ්‍යති මුව්‍යති පමාදාලාපජ්‍යති. යම්පි බො නිග්‍රාධ තපසී තප් සමාදියති, සො තෙන තපසා ලාභසකාරයීලොකා අභිනිඛ්‍යතෙන්ති, සො තෙන ලාභසකාරයීලොකෙන මජ්‍යති මුව්‍යති පමාද මාපජ්‍යති, අයම්පි බො නිග්‍රාධ තපසීන් උපක්වීලෙසා හොති.

පුන ව පර් නිග්‍රාධ තපසී තප් සමාදියති, හොජනෙසු ව්‍යාදසා ආපජ්‍යති 'දද' මේ බමති, 'දද' මේ නාක්මලති'ති. යො යක්ව² බවසා නාක්මලති තැං සාපෙක්කා පජහති, යැං පනසා බමති තැං ගලීතෙව් මුව්‍යෙන්නා අරෝක්කාපනෙනා අනාදීනවදසකාවී අනිස්සරණපසෙළුණු, පරි-භූක්ෂ්තති -පේ- අයම්පි බො නිග්‍රාධ තපසීන් උපක්වීලෙසා හොති.

1. මදම්පජන් -යනා-
2. ය-යි (PTS)

3. ගලීතෙව (පිටු)

තව ද නායග්‍රෑධයෙනි, තවුස් තෙමේ තපස සමාදන් කොට ගනී. හේ ඒ තපයින් තමා පුවා තබයි, මෙරමා හෙලා දකී. නායග්‍රෑධයෙනි, තවුසකු තපස සමාදන් කොට ගෙන එයින් තමා පුවා තබනු ද මෙරමා හෙලා දකිනු ද යන මෙය ද තවුස්හට උපක්ලේශයකි.

තව ද නායග්‍රෑධයෙනි, තවුස් තෙමේ තපස සමාදන් කොට ගනී. හේ එයින් මත් වෙයි, මුසපත් වෙයි, පමාවට පැමිණෙයි. නායග්‍රෑධයෙනි, තවුසක්පු තපස සමාදන් කොට ගෙන එයින් මත් වනු, මුසපත් වනු පමාවට පැමිණනු ද තවුස්හට උපක්ලේශයකි.

නායග්‍රෑධයෙනි, තව ද තවුස් තෙමේ තපස සමාදන් ආකාට ගනී, ඒ තපයින් ලාභ සත්කාර කිරීනි උපදියි. හේ ඒ ලාභ සත්කාර කිරීතියෙන් සතුවු වෙයි, පරිපූජී සංකල්ප ඇත්තේ වෙයි. නායග්‍රෑධයෙනි, තවුසක්පු තපස සමාදන් කොට ගෙන එයින් ලාභ සත්කාර කිරීනි උපදිනු ද ඔහු එයින් සතුවු වනු ද පරිපූජී මත්තාරථ ඇති වනු ද තවුස් හට උපක්ලේශයක් වෙයි.

තව ද නායග්‍රෑධයෙනි, තවුස් තෙමේ තපස සමාදන් කොට ගනී. හේ එයින් ලාභ සත්කාර කිරීනි උපදියි හේ ඒ ලාභ සත්කාර කිරීති-යෙන් තමා පුවා තබයි මෙරමා හෙලා දකී නායග්‍රෑධයෙනි, තවුසක්පු තපස සමාදන් කොට ගෙන එයින් ලාභ සත්කාර කිරීනි උපදිනු ද එයින් තමා පුවා, තබනු ද මෙරමා හෙලා දකිනු ද යන මෙය තවුස්හට උපක්ලේශයක් වෙයි.

තව ද නායග්‍රෑධයෙනි, තවුස් තෙමේ තපස සමාදන් කොට ගනී හේ ඒ තපයින් ලාභ සත්කාර කිරීනි උපදියි. හේ එයින් මත් වෙයි. මුස පත් වෙයි. පමාවට පැමිණෙයි. නායග්‍රෑධයෙනි, තවුසක්පු තපස සමාදන් කොට ගෙන එයින් ලාභ සත්කාර කිරීනි උපදිනු ද එයින් මත් වනු ද මුස පත් වනු ද පමාවනු ද යන මෙහැම තවුස්හට උපක්ලේශ වෙයි.

තව ද නායග්‍රෑධයෙනි, තවුස් තෙමේ තපස සමාදන් කොට ගනී. හේ (තමා ලත්) බොජුන්ති මෙය ‘මට රිසියෙයි, මෙය නො රිසියෙයි’ කියා දෙනොකාටසකට බෙදන බවට පැමිණෙයි. හේ තමාට නො රිසියෙන බොජුන් තෘජ්‍යා සහිත ව බැහැර කෙරෙයි. තමාට රිසියෙන බොජුන් ගිජු වූයේ මුස පත් වූයේ, එහි ලැගුණේ, ආදිනාවමාත්‍රා ද නො දක්නේ ප්‍රත්‍යාවේක්ෂණ මාත්‍රා පරිහෝග මාත්‍රා ද නො දත්තේ වැඳුදි. . . . මෙය ද නායග්‍රෑධයෙනි, තවුස්හට උපක්ලේශ වෙයි.

පුන ව පර්. නිග්‍රෑධ තපසී තප. සමාදියන් ලාභසකාරයිලාක-නිකහනිහෙතු ‘සකකරිසකනි ම. රාජානො රාජමණාමනෙනු බසායියා මාගමණා ගහපත්‍රිකා නින්දියා’න්. -පේ- අයම්පි බො නිග්‍රෑධ තපසීන් උපකකිලෙසා හොති.

පුන ව පර්. නිග්‍රෑධ තපසී අකෘත්‍රාර්. සමණ. වා මාගමණ. වා අපසාදනා¹ හොති: කිමිපනාය. සම්බුලාරීටිවි² සම්බි. සමහ-කෙකනි සෙශරිද. මූලචිර්. බන්ධචිර්. එර්චිර්. අයෙචිර්. බිර්චිර්මෙව පක්‍රම. අසනිවිච්චක. දත්තාකුට. සමණපවාදනානි -පේ- අයම්පි බො නිග්‍රෑධ තපසීන් උපකකිලෙසා හොති.

9. පුන ව පර්. නිග්‍රෑධ තපසී පසසන් අකෘත්‍රාර්. සමණ. වා මාගමණ. වා කුලෙසු සකකරියමාන. ගරුකරියමාන. මානීයමාන. පුරීයමාන. දිස්වා තස්ස එව්. ‘හොති ඉමකුති නාම සම්බුලාරීටිව. කුලෙසු සකකරෝනනි ගරු කරෝනනි මානෙනනි පුරේනනි, ම. පන තපසී. දුබාරීටිව. කුලෙසු න සකකරෝනනි න ගරු කරෝනනි න මානෙනනි න පුරේනනි’න්. ඉති සො ඉසසාමවිජරිය. කුලෙසු උපකකිලෙසා දදනා හොති -පේ- අයම්පි බො නිග්‍රෑධ තපසීන් උපකකිලෙසා ගොති.

පුන ව පර්. නිග්‍රෑධ තපසී ආපාතකනිසාදී³ හොති. යම්පි බො නිග්‍රෑධ තපසී ආපාතකනිසාදී හොති අයම්පි බො නිග්‍රෑධ තපසී-න් උපකකිලෙසා හොති.

පුන ව පර්. නිග්‍රෑධ තපසී අත්‍යුතා. ආදසසයමාන්‍ය කුලෙසු වරනි ඉදම්පි මේ තපසී. ඉදම්පි මේ තපසීනනි. -පේ- අයම්පි බො නිග්‍රෑධ තපසීන් උපකකිලෙසා හොති.

පුන ව පර්. නිග්‍රෑධ තපසී කිකුතිදෙව පවිච්චනා. සොවති සො ‘බමනි තේ ඉදනනි?’ පුවෙකා සමානා අක්‍රමමාන. ආහ ‘බමනි’න් බමමාන. ආහ ‘නාකිමනි’න්. ඉති සො සම්පරුනවුසා භායිතා හොති -පේ- අයම්පි බො නිග්‍රෑධ තපසීන් උපකකිලෙසා හොති.

පුන ව පර්. නිග්‍රෑධ තපසී තරාගත්සක සන්නඟයිඳෙව පරියාය. අනුකෘත්‍රායා තානුර්ජනනි -පේ- අයම්පි බො නිග්‍රෑධ තපසීන් උපකකිලෙසා හොති.

-
1. අපාතකනා (කම)
 2. මුදුලාරීටිවා (ඇං)
 3. ආපාතකනිසාදී (පුරු)

තව ද න්‍යාග්‍රෝධයෙනි, තවුස් තෙමේ ‘රජුන්’ ද රාජ මහාමාත්‍යයන් ද ක්ෂේත්‍රීයයන් ද මාත්‍රීමණයන් ද ගෘහපතියන් ද, තිරිපකයන් ද මට සත්කාර කරනු’දී පාහ සත්කාර කිරීන් අපේක්ෂායෙන් තපස සමාදන් කොට ගනී ද... මෙය ද තවුස්හට උපක්ලේශ වෙයි.

තව ද න්‍යාග්‍රෝධයෙනි, ‘කිමෙක් ද? මේ තෙම පසය බෙහුල කොට ඇති වැදිවි පවත්වන්නේ, මූලවිජ, සකන්ධවිජ’ පරුවිජ, අගවිජ, පසවිනු විජවිජ යන හැම දායක් ම කා දමයි. මොසු ගේ දත් එයට හසු වන පියල්ල සුඛු විසුඛු කරන මහ හෙන සකක් වැන්න, එහෙන් ගුමණ නාමයෙන් මොසු හඳුනත්’දී කියා තවුස් තෙමේ කිසි යම් මහණකු හෝ බේමුණකු හෝ හෙලා දක්නේ වේ ද, මෙය ද තවුස්හට උපක්ලේශ වෙයි.

9. තව ද න්‍යාග්‍රෝධයෙනි, තවුස් තෙම කුලයන්හි සත්කාර කරනු ලබන, ගෞරව කරනු ලබන, බුෂුමන් කරනු ලබන, පුදනු ලබන කිසි යම් මහණකු හෝ බේමුණකු හෝ දකී ද, දකීමෙන් ‘පසය බෙහුල කොටුති වැදිවි පවත්වන මොසුට කුලයන්හි සත්කාර කරන්, ගෞරව කරන්, බුෂුමන් කරන්, පුදන්. රුක්ෂ වැදිවිත් වන මට වනාහි කුලයන්හි සත්කාර නො කරන්, ගෞරව නො කරන්, බුෂුමන් නො කරන්, පුජා නො කරන්’ යැයි ඔහුට මෙසේ සිතෙක් වෙයි ද, හේ තෙමේ මෙසේ කුලයන් නොරහි රේරූපාවන් මාත්සරයන් උපදිවන්නේ වෙයි ද... න්‍යාග්‍රෝධයෙනි, මෙය ද තවුස්හට උපක්ලේශ වෙයි.

තව ද න්‍යාග්‍රෝධයෙනි, තවුස් තෙමේ තපස් කරනුයේ මිනිසුනට පෙනෙන තන්හි හිඳුන් වෙයි ද, න්‍යාග්‍රෝධයෙනි, මේ මිනිසුනට පෙනෙන තන්හි හිද තපස් කරන බව තවුස්හට උපක්ලේශයක් වෙයි.

තව ද න්‍යාග්‍රෝධයෙනි, තවුස් තෙම මේ ද මගේ තපසැයි මේ ද මගේ තපසැයි තමා ගේ ගුණ දක්වනුයේ කුලයන්හි හැයිරෙයි ද... න්‍යාග්‍රෝධයෙනි, මෙය ද තවුස්හට උපක්ලේශයක් වෙයි.

තව ද න්‍යාග්‍රෝධයෙනි, තවුස් තෙම හමා ගේ කිසි දෙසක් සහාවා ගෙන හැයිරෙයි ද, මෙය ඔබට කැප ද? ’දී විවාරන දුෂ්චරේ ම තො-කැප දාය කැප යැයි කියයි ද, කැප දාය කැප නො වේ යැයි කියයි ද, මෙසේ හේ තෙමේ දන මූසවා කියන්නේ වේ ද... න්‍යාග්‍රෝධයෙනි, මෙය ද තවුස්හට උපක්ලේශයක් වෙයි.

තව ද න්‍යාග්‍රෝධයෙනි, දහම දෙසන තථාගතයන් ගේ හෝ තථා-ගත ග්‍රාවකයකු ගේ හෝ අනුදතියැ සුභ (මැනවැයි අනුමෙවැයි සුභ) ඇත්තා වූ ම දෙයනාව නො අනුදති ද... න්‍යාග්‍රෝධය, මෙය ද තවුස්හට උපක්ලේශයක් වෙයි.

පුන ව පර. නිග්‍රාධ තපසී කොඩනා හොති උපතාහි, යම්පි නිග්‍රාධ තපසී කොඩනා හොති උපතාහි, අයමි බො නිග්‍රාධ තපසීනා උපක්කිලෙසා හොති.

පුන ව පර. නිග්‍රාධ තපසී මක්කි හොති. පලාඩි -පෙ- උසුෂුකී මහාති මව්‍යාචි -පෙ- සයෝ හොති මායාවි -පෙ- එදෙකා හොති අත්මාති -පෙ- පාපිවිජා හොති පාපිකානා ඉව්‍යානා. වස. ගත්තා -පෙ- මිව්‍යාදිවිකො හොති අන්තරාකාශිකාය දිව්‍යීය සමකාශගත්තා -පෙ- සන්දිවියිපරාමායි හොති ආධානයාහි දුපැටිනිස්සයාහි. යම්පි නිග්‍රාධ තපසී සන්දිවියිපරාමායි හොති ආධානයාහි දුපැටිනිස්සයාහි, අයමි බො නිග්‍රාධ තපසීනා උපක්කිලෙසා හොති.

ත. ක්මලක්ෂ්‍යයි නිග්‍රාධ යදි මේ තපාජීග්‍රිජා උපක්කිලෙසා වා අනුපක්කිලෙසා වා?ති.

“අදි බො ඉමේ යනෙන තපාජීග්‍රිජා උපක්කිලෙසා නා අනුපක්කිලෙසා, යානා බො පනෙතාත් යනෙන විජ්‍රති, ය. ඉඩකවෙවා තපසී සබඳහෙව ඉමෙහි උපක්කිලෙසෙහි සමන්තාගත්තා අසස්, කො පන වාදු අක්ෂාතරක්ෂාතරෙනු?”ති.

පරිපූදිපපවිකපපත්-කරා

10. ඉඩ නිග්‍රාධ තපසී තප. සමාදියති, සො තෙන තපසා න අතකමනා හොති න පරිපූදිණිසංකෘතයා, යම්පි නිග්‍රාධ තපසී තප. සමාදියති, සො තෙන තපසා න අතකමනා හොති න පරිපූදිණිසංකෘතයා, එව්. සො තෙන පරිපූදෙකා හොති.

පුන ව පර. නිග්‍රාධ තපසී තප. සමාදියති, සො තෙන තපසා න අතකානුකාශනයා, න පර. වලේසති. යම්පි නිග්‍රාධ තපසී තප. සමාදියති, සො තෙන තපසා න අතකානුකාශනයා, න පර. වලේසති. එව්. සො තෙන පරිපූදෙකා හොති.

11. පුන ව පර. නිග්‍රාධ තපසී තප. සමාදියති සො තෙන තපසා න මජ්‍රති න මූලිජති න පමාදමාපජරති. යම්පි නිග්‍රාධ තපසී තප. සමාදියති, සො තෙන තපසා න මජ්‍රති න මූලිජති න පමාදමාපජරති, එව්. සො තෙන පරිපූදෙකා හොති.

තව ද නාමග්‍රෑධයෙනි, තවුසක් තොරු කරන සුපු වෙයි. වෙර බඳිනා සුපු වෙයි. නාමග්‍රෑධයෙනි, තවුසක් තොරු කරන සුපු ය, වෙර බඳිනා සුපු ය යන මෙය ද තවුස්හට උපක්ලේශයෙක් වෙයි.

තව ද නාමග්‍රෑධයෙනි, තවුසක් ගුණමකු වෙයි. උතුමන් තමා හා සම කොට සිතන්නේ වෙයි, රීරාහා කරන්නේ වෙයි, මසුරු වෙයි, තෙකරාචික වෙයි, කළ වරද සහාවන මායා ඇත්තේ වෙයි, තෙත් ගත් නැත්තේ කරුණුව නැත්තේ තද ගත් ඇත්තේ වෙයි, අධිකමාන ඇත්තේ වෙයි. ලාමක රීජසා ඇත්තේ ලාමක රීජසාවනාට වෘග වූයේ වෙයි, උචිලේංදුඡ්චිටයන් සමන්විත මිසදිවුවෙක් වෙයි තමා ගත් දැජ්ටිය පරාමරණනාය කරනුයේ, දැඩි කොට ගත්තේ, බැහැර කුරාවිය නො හැකි සේ ගත් දැජ්ටි ඇත්තේ වෙයි. නාමග්‍රෑධයෙනි, ගුණමකු වෙයි... තමා ගත් දැජ්ටිය පරාමරණන කරනුයේ දැඩි කොට ගත්තේ, බැහැර කුරාවිය නො හැකි දැජ්ටි ඇත්තේ වෙයි යන යමෙක් ඇදිද, මෙය ද තවුස්හට උපක්ලේශයෙක් වෙයි.

නාමග්‍රෑධයෙනි, එය කිමැ යි සිතවු ද? මේ තපෝපුදුජසාවේ උපක්ලේශ ඇත්තේ ද? නැත හොත් උපක්ලේශ නැත්තේ ද?”

“වහන්ස, මේ තපෝපුදුජසාවේ උපක්ලේශ ඇත්තේ වෙත්, උපක්ලේශ නැත්තේ නො වෙත්. වහන්ස, මෙහි එක්තරා තවුසක් මේ සියලු උපක්ලේශයන්ගේන් සමන්විත වන්නේ ය යන මේ කාරණය එකාත්තයෙන් ඇත්තේ ය. එක්තරා උපක්ලේශයෙකින් සමන්විත වන්නේ ය යනු කියනු ම කවරේ ද?” යි තවුසා කි ය.

පරිභුද්ධ ප්‍රපාවිකාප්‍රාථමි කථා

10. නාමග්‍රෑධයෙනි, මෙහි තවුස තෙම තපස සමාදන් කොට ගතී. හේ තපසින් ආරාධිත සිතැත්තේ නො වෙයි, පරිපුණී සංකල්ප ඇත්තේ නො වෙයි. මෙසේ හේ තෙම එ තන්ති පිරිසිදු වෙයි.

තව ද නාමග්‍රෑධයෙනි, තවුස තෙම තපස සමාදන් කොට ගතී. හේ එ තපසින් මත් නො වෙයි, මුස පත් නො වෙයි, පමාවට නො පැමිණෙයි. නාමග්‍රෑධයෙනි, යම් හෙයකින් තවුසා තපස සමාදන් කොට ගතී ද හේ එ තපසින් මත් නො වෙයිද මුස පත් නො වෙයිද පමාවකට නො පැමිණෙයිද මෙසේ හේ තෙම එ කරුණෙකි පිරිසිදු වෙයි.

11. තව ද නාමග්‍රෑධයෙනි, තවුස තෙම තපස සමාදන් කොට ගතී. හේ එ තපසින් මත් නො වෙයි, මුස පත් නො වෙයි, පමාවට නො පැමිණෙයි. නාමග්‍රෑධයෙනි, යම් හෙයකින් තවුසා තපස සමාදන් කොට ගතී ද හේ එ තපසින් මත් නො වෙයිද මුස පත් නො වෙයිද පමාවකට නො පැමිණෙයිද මෙසේ හේ තෙම එ කරුණෙකි පිරිසිදු වෙයි.

පුන ව පරං නිග්‍රාධ තපසී තප් සමාදියනි. සො තෙන තපසා ලාභසකකාරයිලොකා. අහිනිඛිතෙකාති. සො තෙන ලාභසකකාරයිලො-කෙන නා අත්තමතො ඩොනි නා පරිපු ජැණ්‍යාකපෝ. යම්පි නිග්‍රාධ තපසී තප් සමාදියනි ගො තෙන තපසා ලාභසකකාරයිලොකා. අහිනි-ඛිතෙකාති, සො තෙන ලාභසකකාරයිලොකෙන නා අත්තමතො ඩොනි නා පරිපු ජැණ්‍යාකපෝ. එව්. සො තස්මී. යානෙ පරිපුලද්ධා ඩොනි.

පුන ව පරං නිග්‍රාධ තපසී තප් සමාදියනි. සො තෙන තපසා ලාභසකකාරයිලොකා. අහිනිඛිතෙකාති. සො තෙන ලාභසකකාරයිලො-කෙන නා අත්තාත්ත්වකකා-සේනි නා පරං වලෙහනි. යම්පි නිග්‍රාධ තපසී තප් සමාදියනි සො තෙන තපසා ලාභසකකාරයිලොකා. අහිනිඛි-තෙකාති සො තෙන ලාභසකකාරයිලොකෙන නා අත්තාත්ත්වකකා-සේනි නා පරං වලෙහනි. එව්. සො තස්මී. යානෙ පරිපුලද්ධා ඩොනි.

පුන ව පරං නිග්‍රාධ තපසී තප් සමාදියනි සො තෙන තපසා ලාභසකකාරයිලොකා. අහිනිඛිතෙකාති. සො තෙන ලාභසකකාරයිලොකෙන නා මජ්‍රනි නා මූලික්‍රනි නා පමාදමාපජ්‍රනි, යම්පි නිග්‍රාධ තපසී තප් සමාදියනි සො තෙන තපසා ලාභසකකාරයිලොකා. අහිනිඛිතෙකාති, සො තෙන ලාභ-සකකාරයිලොකෙන නා මජ්‍රනි නා මූලික්‍රනි නා පමාදමාපජ්‍රනි. එව්. සො තස්මී. යානෙ පරිපුලද්ධා ඩොනි.

පුන ව පරං නිග්‍රාධ තපසී තප් සමාදියනි ඩොරනේසු නා වොදයා. ආපජ්‍රනි ‘ඉදා මේ බමනි, ඉදා මේ නක්කිමනි’නි. සො යක්කී බවසය නාක්කිමනි තා. අනාපෙක්කා පජ්‍රනි, යා. පනසය බමනි තා. අගලීතො අමුව්‍යිතො, අනාරෝක්කාපනෙනා ආදිනාවදසෙව් නිස්සරණපෙශීයා පරිභූජ්‍යනි, එව්. සො තස්මී. යානෙ පරිපුලද්ධා ඩොනි.

පුන ව පරං නිග්‍රාධ තපසී නා තප් සමාදියනි, ලාභසකකාරයිලොක-නිකහුකිහෙතු ‘සකකාරසෙනි මේ රාජ්‍යනා රාජමහාචක්‍ර බන්තියා ඕවාහම්ලනා ගහපත්තිකා තින්නීය’නි. එව්. සො තස්මී. යානෙ පරිපුලද්ධා ඩොනි.

තව ද නායුග්‍රෑධයෙනි, තවුණ් තෙම තපස සමාදන් කොට ගනී. හේ ඒ තපසින් ලාභ සත්කාර කිරීති උපදිවයි, හේ ඒ ලාභ සත්කාර කිරීතියෙන් ආරාධිත සිතැස්තේ තො වෙයි. පිරිපුන් සංකල්ප ඇත්තේ තො වෙයි. නායුග්‍රෑධයෙනි, යම් හෙයකින් ම තවුණ් තෙම තපස සමාදන් කොට ගනී ද, හේ ඒ තපසින් ලාභ සත්කාර කිරීති උපදිවා ද, හේ ලාභ සත්කාර කිරීතියෙන් ආරාධිත සිතැස්තේ තො වෙයි ද, පිරිපුන් මනෝරථය ඇත්තේ තො වෙයි ද, මෙසේ හේ එ කරුණෙකි පිරිසිදු වෙයි.

තව ද නායුග්‍රෑධයෙනි, තවුණ් තෙම තපස සමාදන් කොට ගනී. හේ ඒ තපසින් ලාභ සත්කාර කිරීති උපදිවයි. හේ ලාභ සත්කාර කිරීතියෙන් තමා පූවා තො තබයි. මෙරමා හෙලා තො දකී. නායුග්‍රෑධයෙනි, යම් හෙයකින් තවුණ් තෙම තපස සමාදන් කොට ගනී ද, ඒ තපසින් ලාභ සත්කාර කිරීති උපදිවා ද, හේ ඒ ලාභ සත්කාර කිරීති-යෙන් තෙම පූවා තො තබා ද, මෙරමා හෙලා තො දකී ද, මෙසේ හේ තෙම එ කරුණෙකි පිරිසිදු වෙයි.

තව ද නායුග්‍රෑධයෙනි, තවුණ් තෙම තපස සමාදන් කොට ගනී. හේ ඒ තපසින් ලාභ සත්කාර කිරීති උපදිවයි, හේ ඒ ලාභ සත්කාර කිරීති-යෙන් මස් තො වෙයි, මුසපන් තො වෙයි, පමාවකට තො පැමිණෙයි. නායුග්‍රෑධයෙනි, යම් හෙයකින් තවුණ් තෙම තපස සමාදන් කොට ගනී ද, හේ ඒ තපසින් ලාභ සත්කාර කිරීති උපදිවා ද, හේ ඒ ලාභ සත්කාර කිරීති-යෙන් මත් තො වේ ද, පමාවකට තො පැමිණේ ද, මෙසේ හේ එ කරුණෙකි පිරිසිදු වෙයි.

නායුග්‍රෑධයෙනි, තව ද තවුණ් තෙම තපස සමාදන් කොට ගනී ද, ‘මෙය මට රිසියෙයි, මෙය මට තො රිසියෙයි’ කියා බොදුන්හි දෙකොටසකට බෙදීමට තො පැමිණෙයි ද, තමාට තොරිසි දය ආහා නැති ව බැහුර කෙරේ ද, තමාට රිසි දය ගිෂ්ට තො මුළයේ මුසපන් තො මුළයේ, සිතින් එහි තො ගිලුණෙන්, ආදිනාව දක්නා පූජා මුළයේ, ප්‍රතිග්‍රහණ ප්‍රත්‍යව්‍යක්ෂණ ප්‍රමාණ දන්නේ විළඳා ද, මෙසේ හේ එ කරුණෙකි පිරිසිදු වෙයි.

තව ද නායුග්‍රෑධයෙනි, තවුණ් තෙම ‘රාජ රාජමහාමාත්‍ය ක්ෂේත්‍රීය මාහ්‍ය යාහපත්‍ර නීමික යන මොවුන් මට සත්කාර කරන්’යි ලාභ සත්කාර කිරීතියෙහි ඇලුම් හෙයින් තපස සමාදන් කොට තො ගනී ද, මෙසේ හේ එ කරුණෙකි පිරිසිදු වෙයි.

පුන ව පරං නිග්‍රාධ තපසී අක්‍රේදිතරු සමණු වා බ්‍රාහ්මණු වා නාපසාරෝතා හොති: ක්‍රිම්පනාය සමඟුලාජීවා සබඩ සම්භාගකි සෞයාලිදා, මූලධිජ බණ්ඩිජ එඋඩිජ අයෙක්ඩිජ බිජඩිජමටව පක්‍රීම්, අසන්විච්චකා දිජනකුව සමණයවාදෙනාති, එව් සො තස්මී යානෙ පරිසුද්ධිය හොති,

පුන ව පරං නිග්‍රාධ තපසී පසස්ති අක්‍රේදිතරු සමණු වා බ්‍රාහ්මණු වා කුලෙසු සකක්‍රීයමානා ගරුකරීයමානා මානීයමානා පුලීයමානා දිජවා තස්ස න එව් හොති: ඉමස්සි නාම සමඟුලාජීවි කුලෙසු සකක්‍රීයමානා ගරුකරුනති ගරුකරුනති මානෙනති පුලුරුනති, මං පන තපසී එබා-ඡීවි. කුලෙසු න සකකරුනති න ගරුකරුනති න මානෙනති න පුලුරුනතිනි, ඉති සො ඉස්සාමව්‍යරිය කුලෙසු අනුප්‍රාදෙනා හොති, එව් සො තස්මී යානෙ පරිසුද්ධිය හොති.

පුන ව පරං නිග්‍රාධ තපසී න ආපාතකනිසාදී හොති එව් සො තස්මී යානෙ පරිසුද්ධිය හොති.

පුන ව පරං නිග්‍රාධ තපසී න අත්‍යානා ආදසසයමානෙනා කුලෙසු වරති ‘ඉදම්පි මේ තපස්මී’, ‘ඉදම්පි මේ තපස්තිනති’, එව් සො තස්මී යානෙ පරිසුද්ධිය හොති.

පුන ව පරං නිග්‍රාධ තපසී න කිකුවිඳව් ප්‍රේච්චකා සෙවති, සො ‘බමති තේ ඉදනති?’ පුවෙකා සමානෙනා අක්‍රිමමානා ආහ නක්‍රිමතිනි, බමමානා ආහ බමති නි, ඉති සො සම්ප්‍රානමුසා න යායිතා හොති. එව් සො තස්මී යානෙ පරිසුද්ධිය හොති.

පුන ව පරං නිග්‍රාධ තපසී තරාගතස්ස වා තරාගතසාවකස්ස වා ධමම් දදෙසනත්ස්ස සනතා යෙවි පරියාය අනුශේද්‍යයා අනුරානාති, එව් සො තස්මී යානෙ පරිසුද්ධිය හොති.

පුන ව පරං නිග්‍රාධ තපසී අක්‍රේදිතනා හොති අනුපනාති. යම්පි නිග්‍රාධ තපසී අක්‍රේදිතනා හොති අනුපනාති, එව් සො තස්මී යානෙ පරිසුද්ධිය හොති.

තව ද නායුග්‍රෑධයෙනි, තවුස් තෙම ‘කිමෙක් ද? පසය බහුල කොට අති වැ දිවි පවත්වන මේ තෙමේ මූලධිජ, ස්කන්ධධිජ, පරුධිජ, අග්‍රධිජ, පස වනු ඩිජ ඩිජ ම ද යි යන සියල්ල කා දමයි, මොපු ගේ දක් (එයට හසු වන සියල්ල සුජු විසුජු කිරන) මහත් හෙන සකක් වැන්ත, එහෙක් ගුමණ නාමයෙන් මොපු හඳුනානි’ යි කිසි මහණකු හෝ බමුණුකු හෙලා දක්නේ නො වේ ද, මෙසේ හේ එ කරුණෙකි පිරිසිදු වෙයි.

තව ද නායුග්‍රෑධයෙනි, තවුස් කුලයන්හි සත්කාර කරනු ලබන, ගෞරව කරනු ලබන, බුහුමත් කරනු ලබන, පුද්‍ය ලබන එක්තරා මහණකු හෝ බමුණුකු හෝ දක්නේ ද, දකීමන් “පසය බහුල කොටුනි ව දිවි පවත්වන මොපුවන් කුලයන්හි සත්කාර කරන්, ගරු කරන්, බුහුමත් කරන්, පුරා කරන්, රැක්ෂ පැවැත්මෙන් දිවි පවත්වන තපස වූ මට කුලයන්හි සත්කාර නො කරන්, ගරු නො කරන්, බුහුමත් නො කරන්, පුරා නො කරන යැ” යි ඕහුට මෙසේ සිතෙක් නො වන්නේ ද, මෙසේ හේ තෙමේ කුලයන් කෙරෙනි රිෂ්සා මාත්සරය නො උපද්‍රවන්නේ වේ ද, මෙසේ හේ එ කරුණෙකි පිරිසිදු වෙයි.

තව ද නායුග්‍රෑධයෙනි, තවුස් තෙම “මෙන් මගේ තපෝගුණයෙකු, මෙන් මගේ තපෝගුණයෙකු” යි තමා දක්වනුයේ කුලයන්හි නො භැඩිරෙයි ද, මෙසේ හේ එ කරුණෙකි පිරිසිදු වෙයි.

තව ද නායුග්‍රෑධයෙනි, තවුස් තෙම කිසි ද පිළිසන් තැනැක් නො සයවි ද (කිසි දෙයක් සහොවා ගෙන නො භැඩිරෙයි ද), හේ තෙම ‘මෙය තිබා කැප ද?’ යි එවාරන ලදුයේ ම, කැප නො වන දය ‘නො කැප යැ’ යි කියා ද, කැප වන දය ‘කැප යැ’ යි කියා ද, මෙසේ හේ දන දන මුසවා නො බෙඳෙන්නේ ද, මෙපරිදීදන් හේ එ කරුණෙකි පිරිසිදු වෙයි.

තව ද නායුග්‍රෑධයෙනි, තවුස් තෙම දහම දෙසන්නා වූ තරාගතයන් ගේ හෝ තරාගත ග්‍රාවකයකු ගේ හෝ අනුදති පුණු වූ ම (අනුමේවියු පුණු වූ ම) ධර්ම කරාව අනුදතී ද, මෙසේ හේ එ කරුණෙකි පිරිසිදු වෙයි.

තව ද නායුග්‍රෑධයෙනි, තවුස් තෙම තෙවුෂ්ධ නො කරන්නේ වේර නො බඳින්නේ වේ ද, නායුග්‍රෑධයෙනි, ‘තවුසා තෙවුෂ්ධ නො කරන්නේ ය, වේර නො බඳින්නේ ය’ යන යමෙක් ඇද්ද, මෙසේ එ කරුණෙකි තවුස් තෙම පිරිසිදු වෙයි.

පුන ව පරං නිග්‍රෑධ තපසී අමක්වී හොති අපලායි -පෙ- අනුසුකී හොති අමව්‍යටරී -පෙ- අසයේ, හොති අමායාලී -පෙ- අනුදෙද්ධා හොති අනැතිමාති -පෙ- න පාපිච්චා හොති න පාපිකානා. ඉවත්තා. වසං ගතා, න මිවතාදිලිකො හොති න අනියාහිකාය දිලියා සමන්ත්‍රගත්තා -පෙ- න සඳුදිලිපරාමායි හොති න ආධානයාහි පුහාවිනිසායි, යම්පි නිග්‍රෑධ කපසී න සඳුදිලිපරාමායි හොති න ආධානයාහි පුහාවිනිසායි, එව් සො තයි. යාත්‍රා පරිපුද්ධා හොති.

“න් කිමුක්කුදි නිග්‍රෑධ? යදි එව් සත්‍රා තපොලීග්‍රෑච් පරිපුද්ධා වා හොති අපරිපුද්ධා වා? ති”

අදා ගො ගත්තා එව් සත්‍රා තපොලීග්‍රෑච් පරිපුද්ධා හොති ත්‍රා අපරිපුද්ධා, අගෙන්‍යත්‍රා ව සාරප්‍රත්‍රා වා” ති.

“න් ගො නිග්‍රෑධ එත්තාවතා තපොලීග්‍රෑච් අගෙන්‍යත්‍රා ව හොති සාරප්‍රත්‍රා ව. අපි ව ගො පපවිකප්‍රත්‍රා වා හොති” ති.

පරිපුද්ධියේ ප්‍රජාත්‍රාක්‍රාන් - කථා

12. “කිත්තාවතා පන ගත්තා තපොලීග්‍රෑච් අගෙන්‍යත්‍රා ව හොති සාරප්‍රත්‍රා ව. සාමු මේ ගත්තා ගත්වා තපොලීග්‍රෑච්ය අගෙකෝදුව පාපේනු සාරක්කුද්ව පාපේනු” ති.

“ඉඩ නිග්‍රෑධ තපසී වාත්‍යාමස-වරස-වූත්තා හොති. කරකුව නිග්‍රෑධ තපසී වාත්‍යාමස-වරස-වූත්තා හොති?

තව ද නායුග්‍රෑධයෙනි, තවුස් තෙමේ ගුණමකු නො වේ ද, පුගුණාහී නො වේ ද ... රිරුණු නො කරන්නේ මසුරු බව නො කරන්නේ වේ ද... ගයි නො වන්නේ ව.ව, නැත්නේ වේ ද... තද ගති නැත්නේ අධික මාන නැත්නේ වේ ද... උමක ආයා නැත්නේ උමක ආයාවනට වගග නො වූයේ වේ ද,... මිසදිවු නො වූයේ අන්තගුණික මිසදිවුයෙන් පුක්ත නො වේ ද,... තමා ගත් දූෂ්චරිය පරාමර්ගනය නො කරනුයේ දැඩි ගැනුම නැත්නේ පහසුයෙන් බැහැර කළ හැකි දූෂ්චරි ඇත්නේ වේ ද, නායුග්‍රෑධයෙනි, මේ තවුස් තෙමේ තමා ගත් දූෂ්චරිය පරාමර්ගනය නො කරන්නේ ය, දැඩි ගැනුම නැත්නේ ය, පහසුවෙන් බැහැර කට හැකි දූෂ්චරි ඇත්නේ ය යන යමෙක් ඇදේ, මෙසේ හේ එ කරුණෙකි පිරිසිදු වෙයි.

“නායුග්‍රෑධයෙනි, එය කිමැ යි පින්සි ද? ඉදින් මෙසේ ඇති කල්හි තපෝසුදුජ්‍යාව පිරිසිදු හෝ වේ ද? අපිරිසිදු හෝ වේ ද?”

“වහන්ස, මෙසේ ඇති කල්හි තපෝසුදුජ්‍යාව ඒකාන්තයෙන් පිරිසිදු වෙයි, අපිරිසිදු නො වේ, මුද්‍රන් පැමිණියේ වේ, හරයට පැමිණියේ වේ යු” යි පිරිවැඹුයා කි ය.

“නායුග්‍රෑධයෙනි, මේ කෙකින් තපෝසුදුජ්‍යාව මුද්‍රන් පැමිණියේ ද නො වේ, හරයට පැමිණියේ ද නො වේ. වැළිදු පිට සූත්‍රිලට පැමිණියේ ම වේ” යැයි භාග්‍යවතුන් වහන්සේ වදුල සේක.

පරිග්‍රැන්ධී - තව්‍යාජ්‍යාතකනා - කරාව

12. “වහන්ස, තපෝසුදුජ්‍යාව කොන්තකින් මුද්‍රන් පැමිණියේ වේ ද, හරයට පැමිණියේ වේ ද? යාවිඳා කරමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට තපෝසුදුජ්‍යාව ගෙ මුද්‍රනා ම දක්වා දම දෙසන සේක් වා, හරය ම දක්වා දම දෙසන සේක් වා” යි පිරිවැඹු කි ය.

“නායුග්‍රෑධයෙනි, මෙහි තවුස් තෙමේ වාතුරායාම සංවරයෙන් හැඳුරුණේ වෙයි. නායුග්‍රෑධයෙනි, තවුස් තෙමේ කෙසේ නම වාතුරායාම සංවරයෙන් හැඳුරුණේ වේ ද? යත්:

ඉඩ නිග්‍රාධ තපසී න පාණ්ඩනිපාතෙති, න පාණ්ඩනිපාතාපයති, න පාණ්ඩනිපාතයත්, සමනුගෙනුයු, හොති, න අදිනු. ආදියති, න අදිනු. ආදියාපති, න අදිනු. අදියත්, සමනුගෙනුයු, හොති, න මුසා හතුති, න මුසා හතුපති, න මුසා හතුත්, සමනුගෙනුයු, හොති, න හාටිතමායි.සාපති, න හාටිතමායි.සාන්ත්, සමනුගෙනුයු, හොති. එව්. බො නිග්‍රාධ තපසී වාත්‍යාමස.වරස.වූත්, හොති. යත්, බො නිග්‍රාධ තපසී වාත්‍යාමස.වරස.වූත්, හොති, අදු. වසා හොති තපසීතාය. සො අහිජරති තො හීනායාවතෙති.

සො විවිතා සේතාසනා. හර්ති අරක්ෂා. රුක්කාමූලා. පත්‍රිතා. කන්දරා. ගිරිගුහා. සුසානා. වනපත්. අභිභාසාස. පලාලපුක්ෂා. සො පව්‍රාහතා. පිශ්චිපාතපටිකාතෙත්, නිසිද්‍රි පලුබිකා. ආගුර්ඩ්වා, උරු. කාය. පණිධාය, පරිමුං. සති. උපවෛපනා. සො අහිජ්‍යා. ලොකේ පහාය විගතාහිලෝකිනා වෙතසා. විහරති, අහිරකාය විතා. පරිසොධිති. බ්‍යාපාදපදුසා. පහාය අඩ්ඡාපනාවිතෙනා විහරති, සබඩාණුත්‍යාත්‍යාභ්‍යකම්පිඩ්‍යාපාදපදුසා. විතා. පරිසොධිති, පින්මිද්‍රි. පහාය විගතාහින්මිලද්‍රි. විහරති, ආලොකසුදුදී සත්‍ය, සම්ප්‍රාන්තා. රින්මිද්‍රි. විතා. පරිසොධිති. උදිව්‍යකුකුවව. පහාය අනුද්‍යිතෙනා විහරති, අයිතා. වූපසනතවිතෙනා උදිව්‍යකුකුවව. විතා. පරිසොධිති. විවිකිව්‍ය. පහාය ත්‍රි ඊඩ්විවිකිව්‍ය. විහරති, අකත්.ක්‍රි කුසලපුදු ධමෙපු, විවිකිව්‍ය. විතා. පරිසොධිති. සො ඉමෙ පක්ෂා-නිවරණ පහාය වෙතසා උපක්‍රිලොස පක්ෂුය දුඩිලිකරණ, මෙත්‍යාසහගතෙන වෙතසා එක. දිසා. එරින්ව, විහරති, තරා. දුනිය., තරා. තනිය., තරා. වතුන්. ඉති උදිමලධි, තිරිය. සබඩි සබඩතාය සබඩ-වනා. ලොක. මෙත්‍යාසහගතෙන වෙතසා. විපුලන මහගුතෙන අය-මාණ්ඩන අවවෙරන අඩ්ඡාපජේතන එරින්ව, විහරති. කරුණාසහගතෙන වෙතසා. -පේ- මුදිනා. සහගතෙන වෙතසා. -පේ- උපක්‍රාසහගතෙන වෙතසා එක. දිසා. එරින්ව, විහරති, තරා. දුනිය., තරා. තනිය., තරා. වතුන්. ඉති උදිමලධි, තිරිය. සබඩි සබඩතාය සබඩ-වනා. ලොක. උපක්‍රාසහගතෙන වෙතසා. විපුලන මහගුතෙන අපමාණන අවවෙරන අඩ්ඡාපජේතන එරින්ව, විහරති.

නාමුප්‍රෝධයෙනි, මෙහි තවුණු තෙම පැහැලිවා නො කෙරෙයි, පැහැලිවා නො කරවයි, පැහැලිවා කරන්නාක්හට නො ම අනුදත්තේ වෙයි. මෙරඹා අයන් නො දුන් දා නො ගනි. නො දුන් දා නො ද ගන්වයි, නො දුන් දාය ගන්නාභ්‍යට අනුදත්තේ ද තෙම වෙයි. බොරු නො කිය යි, බොරු නො ද කියව යි, බොරු කියන්නාභ්‍යට අනුදත්තේ ද ගනා වෙයි. පස් කම් සුව සෙවිතේ නො වෙයි, පස් කම් ඉනු සෙවිතේන් නො වෙයි, පස් කම් ඉනු සෙවිතේන්නේ නො වෙයි, පස් කම් ඉනු සෙවිතේන් නො වෙයි. නාමුප්‍රෝධයෙනි, මෙසේ තවුණු තෙමේ වානුරුයාම සංවර්තයන් හැඳුවුරුණේ වෙයි. මෙය එහු ගෙන් තවුණු බව වෙයි. හේ එය මත්‍යමත්තට ගෙන යෙයි (වඩයි), ශිෂ් බවට නො පෙරෙමුයි.

හෙ තෙමේ අරණක් රුක්ම්ලක් පවිචක් කදුරක් ගිරි ලෙනක් සෞඛ්‍යනක් විනාපනක් එලි මහනක් පිදුරු ගොඩක් යන මේ කිසි විවික්ති වූ යම් සෙනාස්නක් බෙජෙයි. හේ පිණ්ඩිපාතයෙන් පෙරලා ආයේ පසු බත්ති පළක් බැඳ කය සාපුරු කොට පිහිටුවා, සිංහ කමටහනට යොමු නොට එලුවා තිදියි. මේ ලොවු (අන්ධවි කෙරෙනි) ඇල්ම හැර, (විෂකම්භණ ප්‍රහාණ වශයෙන්) පහ වූ අභිඛාව ඇති සිතිත් වෙසෙයි. අභිඛාව කෙරෙන් සිත් පිරිසිදු කෙරෙයි. ව්‍යාපාද සංඝාත පද්ධ්‍යවිෂය (න්‍යුධිය) පහ කොට, ව්‍යාපාද රහිත සිතිත්තෙන්, සියලු පහ ඇති සභාන් කෙරේ අනුකම්පා ඇති වූ වෙසෙයි. (විෂකම්භණ වශයෙන්) න්‍යුධිය කෙරෙන් සිත් පිරිසිදු කෙරෙයි. ස්ත්‍රීනා මිධිය හැර පහ වූ ස්ත්‍රීනා මිධිය ඇතිවි, දව ද දෙකක්ම දුටු එලිය හඳුනු හැකි පිරිසිදු සංඝා ඇත්තෙන්, ස්මානිමත් වූ, තුවන ඇති වි, ස්ත්‍රීනා මිධිය කෙරෙන් සිත් පිරිසිදු කෙරෙයි. උඩ්විවය ද (පිතැ නො සභාන් බව ද) කුක්කුවිවය ද (කළ නො කළ දෙයකි පසුතාවිල්ල ද) සිතිත් දුරුලා, සංඝාන් වුයේ සංඝිදුණු සිත් සතන් ඇත්තේ, උඩ්විව කුක්කුවිව දෙක කෙරෙන් සිත් පිරිසිදු කෙරෙයි. විවිධිවාව (සැකය) දුරුලා, තිශ්‍රු (ඉක්මි) සංඝ ඇත්තෙන්, කුසල් දාමිකි සැක නො කරනු යේ වෙසෙයි, රිවි-කිවිජාව කෙරෙන් සිත් පිරිසිදු කෙරෙයි. හේ තුවන දුබල කරන, සිත් කෙලෙසන මේ පාව නීවරණයන් (විෂකම්භණ ප්‍රහාණයෙන්) පහ මොට, මෙම්ඩිසික සිතිත් එක් දිසාවක් පැතිරිගෙන වෙසෙයි. එසේ ම දෙවෙනි දියාව ද, තෙවෙනි දියාව ද, සිවුවෙනි දියාව ද, මෙම්ඩිසික සිතිත් පැතිර වෙසෙයි. මෙසේ උඩ් ද යට ද සරස ද යන හැම තන්ති සරවාත්මකායන් (තමා සා සම කොට) සරවිසන්තිවත් (සියලු සභාන් ඇති) ලොකය (හෙවත් මුළු ලොවි) (සැල්ච වශයෙන්) විපුල වූ, (හැම වශයෙන්) මහද්ගත වූ (ආලමිනා වශයෙන්) අප්‍රමාණ වූ ව්‍යාපාද රහිත (දෙම්නාස නැති බැවිත්) තියක් වූ මෙම්ඩිසික සිතිත් පැතිර ගෙන වෙසෙයි. ...කරුණා සහගත සිතිත් ...මුදිනාසහගත සිතිත්... උපෙක්ෂා සහගත සිතිත් එක් දියාවක් පැතිර ගෙන වෙසෙයි, එසේ දෙවෙනි දියාව ද තෙවෙනි දියාව ද සිවුවෙනි දියාව ද පැතිරිගෙන වෙසෙයි. මෙසේ උඩ් ද යට ද සරස ද හැම තන්ති සරවාත්මකායන් සරවිත් ලොකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ, වෙටර නැති දෙම්නාස නැති උපෙක්ෂා සහගත සිතිත් පැතිර ගෙන වෙසෙයි.

ත. කිමලක්කුදුසි නිග්‍රාධ යදි එව් සහන තපොලීගුව්‍යා, පරිපුද්‍රියා වා හොත්. නො අපරිපුද්‍රියා,

“අද්‍රිය බො හතෙන එව් සහන තපොලීගුව්‍යා පරිපුද්‍රියා හොත් නො අපරිපුද්‍රියා, අණෙචනකා ව සාරපෘතකා' වා"ත්.

“න බො නිග්‍රාධ එකාවතා තපොලීගුව්‍යා අණෙචනකා ව හොත් සාරපෘතකා ව, අපි ව බො තවපෘතකා හොත්"ත්.

පරිපුද්‍රියේශ්‍යාපනකානා-කටා

13. “කිත්‍යාවතා ව බො පන හතෙන තපොලීගුව්‍යා අණෙචනකා ව හොත් සාරපෘතකා ව? සාඩු මේ හතෙන හත්වා තපොලීගුව්‍යාය අණෙ-කේකුද්‍රව පාපෙනු සාරකේකුද්‍රව පාපෙනු"ත්.

“ඉඩ නිග්‍රාධ තපසී වාතුයාමස-වරස-වූතො, හොත්. කථක් පන නිග්‍රාධ තපසී වාතුයාම ස-වරස-වූතො, හොත්. -පෙ- යතො, බො නිග්‍රාධ තපසී එව්. වාතුයාමස-වරස-වූතො, හොත් අදු වස්‍ය හොත් තපසීනාය. සො, අහිහරත් නො, ඩීනායාවතකත්. සො, විවිතකා සෙනාසන-හජත් -පෙ- සො, ඉමේ පක්කානීවරණ පහාය වෙතසො, උපකකිලෙස පක්කාය දුබලිකරණ මෙතකාසහගතත් වෙතස්, -පෙ- එරින්වා විහරත්. සො, අනෙක්විහිත්. පුෂ්‍රේකිනිවාස- අනුසසරත්, සෙයුලිදා එකමි රාත්‍රි- රාත්‍රි. ගො පි රාත්‍රියා තිසේසා පි රාත්‍රියා වත්සේසා පි රාත්‍රියා, පක්කා පි රාත්‍රියා දාය පි රාත්‍රියා, විසඹමි රාත්‍රියා, ති-සමි රාත්‍රියා වත්කාලීසමි රාත්‍රියා පක්කාසමි රාත්‍රියා, රාත්‍රිසතමි රාත්‍රිසහස්‍යමි රාත්‍රිසතසහස්‍යමි, අනෙකාත්‍රි පි රාත්‍රිසතාත්‍රි අනෙකාත්‍රි පි රාත්‍රිසහස්‍යාත්‍රි අනෙකාත්‍රි පි රාත්‍රිසතසහස්‍යාත්‍රි, අනෙකෝ පි ස-විවිතකපෝ අනෙකෝ පි විවිතකපෝ අනෙකෝ පි ස-විවිතවිවිතකපෝ: අවුත්‍රාසි. එවත්තාමෝ, එව-ගො-තොත්තා එව-විශ්වාසා එවමාජාරෝ, එව-සුඛුදුකඩ්පරිස-වෙදී එවමාසුපරියතොත්තා. සො, තතො වූතො, අමුත්‍ර උදපාදී. තත්‍රාපාසි. එව-නාමෝ, එව-ගො-තොත්තා එව-විශ්වාසා එවමාජාරෝ, එව-සුඛුදුකඩ්පරි-ස-වෙදී එවමාසුපරියතොත්තා. සො, තතො වූතො, ඉඩුපපත්තා"ත්. ඉත් සාකාර්. සලදෝසා. අනෙක්විහිත්. පුෂ්‍රේකිනිවාස- අනුසසරත්.

ත. කිමලක්කුදුසි නිග්‍රාධ, යදි එව් සහන තපොලීගුව්‍යා, පරිපුද්‍රියා වා හොත් අපරිපුද්‍රියා වා?"ත්.

න්‍යාමුග්‍රෑධියෙනි, ඉදින් මෙසේ ඇති කළේහි තපොපුදුජ්‍යාව පිරිසිදු ද තොනාහාන් අපිරිසිදු ද?" යි හාගාවතුන් වහන්සේ අසා විදුල සේක.

"වහන්ස, මෙසේ ඇති කළේහි ඒකාන්තයෙන් තපොපුදුජ්‍යාව පිරිසිදු චෙයි, අපිරිසිදු තො වෙයි, අශ්‍රුපාජත ද සාරපාජත ද වේ" යැයි විටිවැඩි කි ය.

"න්‍යාමුග්‍රෑධියෙනි, මේ පමණකින් තපොපුදුජ්‍යාව අශ්‍රුපාජත ද සාරපාජත ද තො වේ ම ය. වැළැ එහි පොන්ත බදු බවට පැමිණියේ ටව්" යැයි හාගාවතුන් වහන්සේ විදුල සේක.

පරිගුද්ධ එල්ගුපාජතකතා කරාව

13. "වහන්ස, කොපමෙනකින් තපොපුදුජ්‍යාව අශ්‍රුපාජතන් සාරපාජතන් වේ ද? යාවිඳා කරම්, වහන්ස, හාගාවතුන් වහන්සේ මට තපොපුදුජ්‍යාවට අය ම (දේශනායෙන්) පමුණුවන සේක් වා, ගරය ම (දේශනායෙන්) පමුණුවන සේක් වා" යි පිරිවැඩි කි ය.

"න්‍යාමුග්‍රෑධියෙනි, මෙහි තවුස් තෙම වාතුරෝම සංවරයෙන් හැඳුරුණේ වෙයි. කෙසේ නම් තවුස් තෙම වාතුරෝම සංවරයෙන් හැඳුරුණේ වේ ද? යන්... න්‍යාමුග්‍රෑධියෙනි යම් කළෙක තවුස් තෙම මෙසේ වාතුරෝම සංවරයෙන් හැඳුරුණේ වේ ද, එය ඔහුගේ තපස්වී බව වෙයි. හේ තෙම එය වඩියි, ගිහි බවට පෙරලා තො හැරයි: හේ... විවික්ත සෙනාසනක් බෙලරයි. ගේ සිත කෙලෙසන, ප්‍රෘතිවුඩුබල කරන මේ පාවනීවරණ දුරු කොට, මෙත්සිහාන සිතින්... පැතිර ගෙන වෙසයයි. හේ අනෙකවිධ පෙරවුසු කද පිළිවෙළ සිහි කෙරයි: "අභය් තානැ මෙනම් ඇති විමි, මෙගාත් ඇති විමි, මෙවන් පැහැ ඇත්තෙම් විමි, මෙවන් අහර ඇත්තෙම් විමි, මේ බදු සුවදුක් විදුනෙම් විමි, මේ තෙක් ආසු සිමා ඇතියම් විමි, ඒ මත එයින් සැව අභය් තානැ උරනිමි. එහි ද මෙනම් ඇත්තෙම්, මෙබදු ගෙන් ඇත්තෙම්, මෙබදු පැහැ ඇත්තෙම්, මෙබදු අහර ඇත්තෙම්, මෙසේ සුවදුක් විදුනෙම්, මෙසේ වූ ආසු සිමා ඇතියම් විමි. ඒ මත එයින් සැව, මෙහි උරනිමියි. මෙසේ එක් රාත්‍රියක් ද රාත්‍රි ගදකක් ද රාත්‍රි තුනක් ද රාත්‍රි සතරක් ද රාත්‍රි පසක් ද රාත්‍රි දහයක් ද රාත්‍රි විසින් ද රාත්‍රි දහයක් ද රාත්‍රි සතුලිසක් ද රාත්‍රි පනාසක් ද රාත්‍රි සියයක් ද රාත්‍රි දහයක් ද රාත්‍රි සිය දහයක් ද රාත්‍රි ගණන් රාත්‍රින් ද තොයක් දහයක් ගණන් රාත්‍රින් ද තොයක් සිය දහයක් ගණන් රාත්‍රින් ද තොයක් සංවර්ත කළේප ද දි ආකාර සහිත උද්දේෂ සහිත තොයක් වැදුරුම පෙරවුසු කද පිළිවෙළ සිහි කෙරයි.

න්‍යාමුග්‍රෑධියෙනි, එය කිමැදි සිතුවු ද? ඉදින් මෙසේ ඇති කළේහි තපොපුදුජ්‍යාව පිරිසිදු වේ ද? නැත තොන් අපිරිසිදු වේ ද?" යි හාගාවතුන් වහන්සේ අසා විදුල සේක.

“අද්ධා බො හනෙක එව්. සහතික තපොලීගුවිජා පරිපූද්ධා හොත් නො අපරිපූද්ධා, අණුප්පත්තා ව සාරප්පත්තාවා” ති.

“න බො නිග්‍රෑධ එකකාවත් තපොලීගුවිජා අණුප්පත්තා ව හොත් සාරප්පත්තා ව. අපි ව බො එගුණප්පත්තා හොත්” ති.

පරිපූද්ධ අගැප්පත්තසාරප්පත්තකතා – කරා

14. “කිකකාවතා පන හනෙන තපොලීගුවිජා අණුප්පත්තා ව හොත් සාරප්පත්තා ව? සාමු මේ හනෙන හගවා තපොලීගුවිජාය අණුප්පත්තාව පාපත්තු සාරකෝස්දුව පාපත්තු” ති.

“ඉඩ නිග්‍රෑධ තපසී වාතුයාමස්-වරස්-වුතො හොත්. කථ්‍රිත් නිග්‍රෑධ තපසී වාතුයාමස්-වරස්-වුතො හොත් -පෙ- යතො බො නිග්‍රෑධ තපසී වාතුයාමස්-වරස්-වුතො හොත්, අදු වසක හොත් තපසීතාය. සො අහිජරත් නො සිනායාවකන් ති. සො විවිතා සේනාසනා හඳුන් -පෙ- සො ඉමේ පක්ෂි නිවිරලේ පහාය වෙතසේ, උපක්කිලෙස පක්ෂින් දුඩුලි-කරලේ, මෙත්තස්හගතෙනා වෙතසා-පෙ- උපක්කිවාසහගතෙනා වෙතසා විපුලෙන මහණුගතෙනා අප්පමාලේනා අවචරන අඛ්‍යාපාර්ශ්වන එරිනා විහරත්. සො අනෙකටිතින් පුළුවෙනිවාස් අනුකූරත්, සේයාලිදා එකමේ ජාතිය ගැනීමා-පෙ- ඉත් සාකාර්ථක අනෙක විහිත් පුළුවෙනිවාස්. අනුකූරත්,

සො දිගෙන විකුතා විපුලුදෙනා අත්තකන්නමානුසකෙන සහතික පසකන් විවිතානා උපපර්ශමාලා සිනො පණිනේ පුවිලෙන්ලි දුඩුලිනේ පුගතෙ දුගෙන් යටාකම්මුපගේ සහතික පරානාත් “ඉමේ වික හොත්ත්තා සහතික කායදුව්වරිතෙන සමන්තාගතා විවිදුව්වරිතෙන සමන්තාගතා මත්තාදුව්වරිතෙන සමන්තාගතා අරියානා උපවාදකා මිවිජාදිවිධිකා මිවිජාදිවිධිකාමසමාදනා, තෙ කායසක හෙද පරම්මරණා අපාය දුගෙන් විනිපාතා නිරය උපපත්තා, ඉමේ වා පන හොත්ත්තා සහතික කායදුව්වරි-තෙන සමන්තාගතා විවිදුව්වරිතෙන සමන්තාගතා මත්තාදුව්වරිතෙන සමන්තාගතා අරියානා අනුපවාදකා, සමමාදිවිධිකා, සමමාදිවිධිකාමසමාදනා. තෙ කායසක හෙද පරම්මරණා පුගත්ත් සහන ලොකා උපපත්තා” ති. තා කිමෙකෝසී නිග්‍රෑධ යදි එව්. සහතික තපොලීගුවිජා පරිපූද්ධා වා හොත් අපරිපූද්ධා වා?” ති.

“වහන්ස, මෙසේ ඇති කළුහි තපොපුදුජසාව එකාන්තයෙන් පිරිසිදු වෙයි, අපිරිසිදු නො වෙයි, අපුපාර්ත ද සාර පාර්ත ද වෙ යැ” නි පිරිවැඹි කි ය.

“නාතග්‍රෝධයෙනි, මෙතකින් තපොපුදුජසාව අපුපාර්ත ද සාර-පාර්ත ද නො වෙයි. වැඩි ද එහි එළයට පැමිණියේ වේ” යැ නි භාග්‍යවත්තුන් වහන්සේ වදුල සේක.

පරිග්‍රාධි-අපුපාර්තසාරප්‍රාථ්‍යා-කථා-කථාව

14. “වහන්ස, කොටත්කින් තපොපුදුජසාව අපුපාර්තත් සාර-පාර්තත් වේ ද? යාවදා කරමි, වහන්ස, භාග්‍යවත්තුන් වහන්සේ මට තපොපුදුජසාව ගෙ නොලුවර ම සාරය ම (දේශනායෙන්) පැමුණුවන සේක් වා” නි පිරිවැඹි කි ය.

“නාතග්‍රෝධයෙනි, මෙහි තවුන් තෙම වාත්‍යාර්යාම සංවර්යයෙන් හැවුරුණේ වෙයි. නාතග්‍රෝධයෙනි, කෙසේ නම් තවුන් තෙම වාත්‍යාර්යාම සංවර්යයෙන් හැවුරුණේ වෙ ද?... යම් විවෙක තවුන් තෙම වාත්‍යාර්යාම සංවර්යයෙන් හැවුරුණේ වෙ ද, එය ඔහු ගේ තවුන් බව වේ. හේ තෙම එය මතු මත්තට ගෙන යයි, හිති බවට නො පෙරෙලයි. හේ... විවිධක සයනාස්නක් බෙමෙනයි... සිත කෙපලසන, තුවන් දුබල කරන, මේ පාව නීවරණයන් ප්‍රසිණ තකාට, විපුල මු මහද්‍යත වූ අප්‍රමාණ වූ අවෙවර වූ දෙමිනාස් රහිත වූ මෙම්ත් සහගත සිතින්... උපක්ෂා සහගත සිතින් පැතිර ගෙන වෙයෙයි. හේ එක් ජාතියක් ද ජාති දෙකක් ද... මෙසේ ආකාර සහිත ව උද්‍යෝග සහිත ව අනෙකුවිධ වූ පෙර වුසු කාද පිළිවෙළ සිති කෙරෙයි.

හේ මිනිසුන් ගේ දකුම ඉම ඉක්මා පැවැති පිරිසිදු දැඩින් ‘අභ්‍යෝ, මේ හටත් සත්වයෝ කායදුණ්විතයෙන් යුත්ත වූවාසු, වාග්-දුණ්විතයෙන් යුත්ත වූවාසු, මෙන්දුණ්විතයෙන් යුත්ත වූවාසු, ආරයෝපවාද කරන්නාසු, ලිසඳුව ගස්තාසු, මිට්සාදාඡ්විකර්ම සමාන අුත්තෙය් වූහ. ඒ මොසු කාඩුන් මරණින් මතු සැපයයන් පහ වූ, දුකට සානා වූ, සතුන් විවිඛ ව පතිත වන තැන වූ නිරයට වත්තාහ. මේ සත්තු වූ කළු කායදුවිතයෙන් යුත්ත වූවාසු, වාක් සුවිතයෙන් යුත්ත වූවාසු, මනස්සුවිතයෙන් යුත්ත වූවාසු, ආරයයනට උපවාද නො කළාසු, සම්ඳිව අුත්තාසු, සම්ංඛ්‍යාජ්වි වියින් ගත් කරම සමාන අුත්තාසු ය. ඒ මොසු කාඩුන් මරණින් මතු සැපයට සානා වූ සහ ලොවට පැමිණි-යාහි’ නි පහත් වූ ද උසස වූ ද, සුරුප වූ ද, විරුප වූ ද, ධින්වත් වූ ද, දිලිං වූ ද, තම තමන් ගේ කරමයට අනුරුප වැ එල හි සිටියා වූ මරණ-සත්ත වූ ද, එ කෙකෙනි උපන්තා වූ ද, සත්ත්වයන් දක්නී. නාතග්‍රෝධයෙනි, එය ක්මිඩි සිත්වූ ද? ඉදින් මෙසේ ඇති කළුහි තපොපුදුජසාව පිරිසිදු ද නොහොත් නො පිරිසිදු ද?” නි අසා වදුල සේක.

“අදින්, බො හතෙන එව් සහෙන තපොලීගුව්‍යා පරිපූදියා හොත්, නො අපරිපූදියා, අණහපාත්‍රා ව සාරපාත්‍රා වා” තේ.

“එනෙකුවතා බො නිග්‍රාධ කපොලීගුව්‍යා අණහපාත්‍රා ව හොත් සාරපාත්‍රා ව. ඉත් බො නිග්‍රාධි යා ම. න් අවවාසි; කො නාම ගසා හතෙන හගවත්‍රා දිලෙමා, යෙන හගවා, සාචිකේ විනෙත්, යෙන හගවතා සාචිකා, විනිතා, අසාසපාත්‍රා පටිජාතාත්‍රා අප්‍රේසයයා ආදිවුහමවරියන්, ඉත් බො තා නිග්‍රාධ යානා. උකාරිතරක්ද පණිතතරක්ද යෙනාහා. සාචිකේ විනෙම්, යෙන මයා සාචිකා විනිතා අසාසපාත්‍රා පටිජාතාත්‍රා අරකාසයයා ආදිවුහමවරියන්”.

එව් වූතෙක තේ පරිබාරකා උකාදිනා උච්චාසදුමහාසදු අහසු. “ඒන් මයා අනසාම සාචිරියනා, ඒන් මයා පනසාම සාචිරියනා න මයා ඉත්‍රා හියෙයා උකාරිතර. පජාතාමා” තේ.

නිග්‍රාධස්‍ය පණ්ඩියනා.

15. යද අස්‍යැයි සකාන්‍යා ගහපත් ‘අස්‍යැද්‍යු බො’ දහිමේ අස්‍යැ- තින්සීය, පරිබාරකා, හගවත්‍රා හාසිනා සුසුසුසන්, සොතා. ඔදාහත්ත්, අස්‍යැවින්තා. උපවාදපෙන්ත්’නී අර නිග්‍රාධ. පරිබාරකා. එත්දවාව: ඉත් බො හතෙන නිග්‍රාධ යා ම. න් අවවාසි, ‘ගලුක ගහපත් රානෙයාසි කෙන සමෙකා ගොත්මෙ සඳහා. සලුපත්ති? කෙන සාකච්ඡා. සමාපත්ති? කෙන පස්‍යැවියාත්ත්තිය. සමාපත්ති? සුස්‍යැගාරහතා සමණස්‍ය ගොත්මස්‍ය පස්‍යැ, අපරිසාවවරා සමෙකා ගොත්මෙ, නාලු. සලුලාපාය, සො අනෙමත්තානෙව සෙවත්. සෙයාරාපි නාම ගො කාණ්‍යා පරියන්තාවාරිනී අනෙමත්තානෙව සෙවත්, එවමෙව සුස්‍යැගාරහතා. සමණස්‍ය ගොත්මස්‍ය පස්‍යැ, අපරිසාවවරා සමෙකා ගොත්මෙ, නාලු. සලුලාපාය, සො අනෙමත්තානෙව සෙවත්. ඉංස ව ගහපත් සමෙකා ගොත්මෙ ඉම්. පරිසා. ආගලේප්‍රයා, එකපෙක්‍රානෙව නා. සංසාදේයාම, තුව්‍යකුම්පි’ව නා. මක්‍රා ඔරෝදෙයාමා” තේ. අය. බො, සො හතෙන හගවා අරහා. සමාස්‍යමුද්‍රා ඉංස පාත්‍රා. අපරිසාවවර. පන නා. කරාප, ගොකාණ. පරියන්තාවින්. කරාප, එකපෙක්‍රානෙව නා. සංසාදේදා, තුව්‍යකුම්පි’ව නා. මක්‍රා ඔරෝදෙයා” තේ.

1. අර නා. නිග්‍රාධි. (කම්)

“වහන්ස, මෙයේ ඇති කළේහි තපොපුදුපසා ව එකාන්තයෙන් පිරිසිදු වේ. අපිරිසිදු නො වේ, අගුපාජේත ද සාර ප්‍රාජේත ද වේ” යැයි පිරිවැඹී කිය.

“නාතග්‍රෝධියෙනි, තපොපුදුපසාවාදී තීර්ථකයන් ගේ සමය පරිදි තපොපුදුපසාව මෙතකින් අගුපාජේත ද සාර ප්‍රාජේත ද වේ. නාතග්‍රෝධියෙනි, ‘යමෙකින් හාගාවතුන් වහන්සේ විසින් ආචාර්යෙකු හික්මවතා ලද්දූ, සතුටට පැමිණියාපු උත්තම නිශ්චය වූ පැයකිනම බඩුරක් පිළින ගොරද්ද, හාගාවතුන් වහන්සේ ගේ ඒ ධර්මය කිවරේ ද?’ දි යම් ව්‍යවහාරක් තෙපි මට කිවුද (යම් ප්‍රශ්නයක් තෙපි මා විවාලපුද), එහි ලා මා විසින් හික්මවතා ලද ආචාර්යෙක් මෙයින් සතුටට පැමිණියාපු උත්තමනිශ්චය වූ යම් ආදි මුෂ්මවරයාක් පිළින ගොරද්ද, නාතග්‍රාධියෙනි, මෙයේ ඒ කාරණය මේ ඉහත කි හැමට ම වඩා ග්‍රෑශ්‍ය ද වඩා උතුම ද වේ” යැයි වූදු සේක.

මෙයේ වූදු කළේහි ඒ පිරිවැඹීයෙක් “මෙහි ආචාර්යයා සහිත වූ, අපි නැවත්මහ, මෙහි ආචාර්යයා සහිත වූ අපි වැනැසුණුමහ. අපි මෙයට වැඩි තරම කිසිවික් මෙයට වඩා ග්‍රෑශ්‍ය දෙක් නො ආෂ්මහ” දි උද්‍යොෂාජවත් වූවාපු උස් හඩ මහ හඩ ඇත්තෙන් වූහ.

නාතග්‍රෝධියාගේ ප්‍රධ්‍යානය

15. සන්ධින ගාහපති තෙම යම් විවෙක මේ අන්තොටුවූ පිරි-වැඹීයෙක් හාගාවතුන් වහන්සේ ගේ ව්‍යවහාර අසතු කුමැන්තාහ යි, එයට කන් එළව්න් යැයි, දන ගැන්ම පිණිස සිත් ගොවු ගොරදන් යැයි දන ගත්තේද, එ කළේහි නාතග්‍රාධි පිරිවැඹීයා අමතා “වහන්ස, නාතග්‍රාධියෙනි, “එසේ නම් ගැහැවිය, දනුව. කවරකු හා මහණ ගොයුම් කතාබස් ගොරදද? කවරකු හා සාකච්ඡාවට බස්නේද? කවරකු හා උතුරු පිළිතුරු කතායෙන් ප්‍රජාවාක්තතාවට පැමිණේද? මහණ ගොයුම්පු ගේ ප්‍රජාව ඉන්නාගාරයන්හි ම නැවුමයේය. මහණ ගොයුම් අවිසාර ද බැවින් පිරිස මැදට බස්නාට නො භැක්තේය. ආලාපසංලාපයට සමන් නො වෙයි. කිසිවික් ඇහැ හැමැත්තැයි දියෙන් මහ හැර යන එකැස් කාක දෙනාක මෙන් ප්‍රශ්න අසතැයි බිලයන් ගමින් ගොහෝ දුර සෙනපුන් සෙවනේය. එ බැවින් දන ගනුව ගැහැවිය, මහණ ගොයුම් මේ පිරිසට ආලාපන් එක් ප්‍රශ්නයෙන් ම බුජ යටපන් කරන්නමු. හිස් කළයාක් (එ මේ අත පෙරලා බැඳු තබන්නාක්) සෙයින් වාද කරායෙන් බැඳ තබන්නමු” යි මෙයේ ඕන මට යම් ව්‍යවහාරක් කිවෝද, වහන්ස, ඒ අර්හන් සම්සක්සම්බුද්ධ හාගාවතුන් වහන්සේ දන් මෙහි වැඩි ඉන්නා සේක. උන්වන්හසේ පිරිස මැදට නො බස්නාකු කරන්න, මහ අයින් වෙවි යන දෙනාක වැන්නකු කරන්න. එක් ප්‍රශ්නයෙකින් ම උන්වහන්සේ යටපන් කරන්න, හිස් කළයාක් මෙන් උන්වහන්සේ පෙරලා බැඳ තබන්නා යි කිය.

16. “එච්. වූතෙකා නිග්‍රාධි, පරිඛාරකා තුණ්ඩීහුතේ, මඩුහුතේ, පත්‍රකාජිත්තී, අධ්‍යාම්පුත්‍රා පර්කියන්තා අපටිහාණා නිසිදි.

අප ගො හගවා නිග්‍රාධි පරිඛාරකා තුණ්ඩීහුත් මඩුහුත් පත්‍රකාජිත්තී අධ්‍යාම්පුත්‍ර පර්කියන්තා අපටිහාණා විදින්වා නිග්‍රාධි පරිඛාරකා එතදෙවාව; “සච්. කිර නිග්‍රාධි හාසිතා තේ එසා වාචා”නි.

“සච්. හගන්න හාසිතා මේ එසා වාචා යටා බාලෙන යටා, මූලෝන යටා අකුසලෙනා”නි.

“තා කිමලක්කුදයි නිග්‍රාධි, කින්ති තේ සුත් පරිඛාරකානා වූදිනා මහලුකානා ආවිරියපාවරියානා හාසමානානා යය තේ අගහසු අනීත-මදිනා අරහගන්න සම්බාදුමුදියා, එච්. සු තේ හගවෙන්න සංගමම උත්තුදිනා උව්වාසදුමහාසදු අනෙකවිහිත් තිරව්‍යනාකර්. අනුපුත්‍ය විහරිඟු, සෙයාලිදී රාජ කර්. වොරකර්. -පෙ- ඉතිහවාහවිකර්. ඉති වා, සෙයාරාපි ස්ව. එතරහි සාවරියන්කා? උදු එච්. සු තේ හගවෙන්න අරක්කුදවනාපන්ති පත්‍රකානී සෙනාසනානී පටිසෙවන්ති අපසදානී අප-නිමණාසානී විජනවාතානී මනුස්සරාහසෙයාකානී පටිසලුනාසාරුපානී සෙයාරාපාහ්. එතරහි?”නි.

“සුත් මෙනා හගන්න පරිඛාරකානා වූදිනා මහලුකානා ආවිරිය-පාවරියානා හාසමානානා: ‘යය තේ අගහසු අනීතමදිනා අරහගන්න සම්බාදුමුදියා, න එච්. සු තේ හගවෙන්න සංගමම සමාගමම උත්තුදිනා උව්වාසදුමහාසදා අනෙකවිහිත් තිරව්‍යනාකර්. අනුපුත්‍ය විහරන්ති, සෙයාලිදී රාජකර්. වොරකර්. -පෙ- ඉතිහවාහවිකර්. ඉති වා, සෙයාරාපාහ්. එතරහි සාවරියන්කා, එච්. සු තේ හගවෙන්න අරක්කුදවනාපන්ති පත්‍රකානී සෙනාසනානී පටිසෙවන්ති අපසදාති අපතිගෙසාසානී විජන-වාතානී මනුස්සරාහසෙයාකානී පටිසලුනාසාරුපානී සෙයාරාපි හගවා එතරහි”නි.

16. මෙසේ කි කළේහ තාපග්‍රෝධ පිරිවැඹී තෙම නිහඩ වුයේ තෙද නැත්තේ, කර බා ගත්තේ, යටත හෙළු මුහුණ ඇත්තේ, සිතිවිලි සිතනුයේ, කිසින් වටහාගත තො හැකිව පුන්තේය ය. එ කළු හාග්‍රවතුන් වහන්සේ තාපග්‍රෝධ පිරිවැඹීයා නිහඩ වැ තෙද නැති වැ කර බා ගත්තකු ව යටත හෙළු මුහුණ ඇති වැ සිතිවිලි සිතමින් වැටහෙන තුවණක් නැති වැ පුන්නැසු දෙ, ඕපු බණවා, ‘තාපග්‍රෝධයෙනි, සැබු ද? තොප ඒ වචන කිවා දු?’ දී අසා විදුල සේක.

“වහන්ස, එවැනි බසක් කියන්නට තරම ම අඳුනා වූ මූස වූ අදක්ෂ වූ මා විසින් ඒ වචන කියන ලද,” දී පිරිවැඹී කි ය.

“තාපග්‍රෝධයෙනි ඒ කිමැ දී සිතවූ ද? කරුණු කියන්නා වූ, වයසින් එදී සිටි, මහත වූ තොප ගේ ආවාර්ය ප්‍රාවාර්යයන් ගේ වචනය තොප විසින් කෙසේ අසන ලදද? ඉකුත් කළේහ යම් රහන් සමමාසම්බුදු කෙනෙක් වූපු නම්, ඒ හාග්‍රවත්පු එක් රෙස් ව එක් රෙස් වැ සොහවන් ව උස්හඩ මහ හඩ ඇති ව, අදුරා සහිත ව, අද තොප කරන නියායන් රාජ කරා, ටොර කරා... ඉතිහවාහව කරා ය යන අනෙකවිධ තිරණ්වීන කරායෙහි යෙදී වූපු දැල්පැඩි ඇති, මද වූ හඩ ඇති, ජනවාත විරහිත, මන්ත්‍රණාදී මිනි-සුන් ගේ රහස් ත්‍රියාවනට සූයුසු ව පිහිටි, විවෙකයට නිසි වූ, වෙනෙහි දුර සෙනසුන්, වඩාන් දුර වූ මතුළෙහාපවාර විරහිත සෙනසුන් සෙවින් දු?” දී හාග්‍රවතුන් වහන්සේ පුළුවුන් සේක.

“වහන්ස, ඉකුත් කළේහ යම් රහන් සමමාසම්බුදු කෙනෙක් වූපු නම්, ඒ හඩවත්පු එක් රෙස් ව එක් රෙස් වැ සොහවන් ව උස්හඩ මහ හඩ ඇති ව, අදුරා සහිත වැ අද මා කරන නියායන් රාජ කරා, ටොර කරා... ඉතිහවාහවකරා යන අනෙකවිධ තිරණ්වීන කරායෙහි යෙදී තො වූපුහ. දැන් හාග්‍රවතුන් වහන්සේ සෙසින් අල්පැඩමිද ඇති, මද වූ හඩ ඇති, ජනවාත විරහිත, මන්ත්‍රණාදී මිනි-සුන් ගේ රහස් ත්‍රියාවනට සූයුසු ව පිහිටි, විවෙකයට නිසි වූ, වනයෙහි දුර පිහිටි සෙනසුන්, මතුළෙහාපවාර විරහිත වඩාන් දුර සෙනසුන් සෙවින්” යැයි මේ පිළිබඳ ව කරුණු කියනු වයෙවෘත් වූ මහපු වූ ආවාර්ය ප්‍රාවාර්ය වූ පිරිවැඹීයන් ගේ මේ වචනය මා විසින් අසන ලද” දී පිරිවැඹී කි ය.

“තස්ස තේ නිග්‍රාධ විස්තුපූස්ස සත්‍ය, මහලලක්ස්ස නා එතදහායි: කුදෙනි, සො හගවා බොධාය ධමම්. දෙසෙනි, දෙනෙනා සො හගවා දමරාය ධමම්. දෙසෙනි, සත්‍යනා සො හගවා සමරාය ධමම්. දෙසෙනි, නිලණ්ණ සො හගවා තරණය ධමම්. දෙසෙනි, පරිනිඩුනෙනා සො හගවා පරිනිඩානාය ධමම්. දෙසෙනි?” නි.

මූහම්වරියපරියෝගානා-සව්‍යේකිරීයා

17. “එව්. වූතෙක නිග්‍රාධා පරිඛාරකා හගවනා එකදේවාට්: “අව්‍යා මේ හනෙන අවවගමා යථා බාල්. යථා මූලුකා. යථා අකුසල්, යාහා. එව්. හගවනා අවවායි. තස්ස මේ හනෙන හගවා අවවයා අවවයත්‍යා පටිගණකාතු ආයති. සංවර්යා” නි.

“තයෙ ක්‍රි. නිග්‍රාධ අවවියා අවවිගමා යථාබාල්. යථා මූලුකා. යථා අකුසල්, යො ම. ක්‍රි. එව්. අවවායි. යනෙන ව බො ක්‍රි. නිග්‍රාධ අවවියා අවවියත්‍යා දිස්වා යථාධම්. පටිකරෝයි, කැන්න මය. පටිගණකාම, වූත්‍යී ගහසා නිග්‍රාධ අරියස්ස විනයේ, යො අවවියා අවවියත්‍යා දිස්වා යථාධම්. පටිකරෝති, ආයති. ස.විර. ආපර්තති. අහ. බො පන නිග්‍රාධ එව්. වදුම්: “එතු විස්තුපූරිසො අසයේ අමායාලී උප්ප්‍රතාතිකා. අහම්බුසායාම්, අහ. ධමම්. දෙසෙම්: යථාතුයිවය්. තරා පටිපර්පමානා යස්සන්‍යාය කුල-පුත්‍රා සමමදෙව අගාරසාමා අනාගාරිය. පබඩත්තනි, තදතුත්තර. මූහම්වරිය-පරියෝගානා. දිලටයිව ධමම් සය. අඩිස්ත්‍රු සව්‍යේකන්වා උපසම්පර්ශ විහරිස්සනි සත්‍ය වසසාති.

තිව්‍යනාතු නිග්‍රාධ සත්‍ය වසසාති. එතු විස්තුපූරිසො අසයේ අමායාලී උප්ප්‍රතාතිකා, අහම්බුසායාම්, අහ. ධමම්. දෙසෙම්. යථාතුයිවය්. තරා පටිපර්පමානා යස්සන්‍යාය කුලපුත්‍රා සමමදෙව අගාරසාමා අනාගාරිය. පබඩත්තනි, තදතුත්තර. මූහම්වරියපරියෝගානා. දිලටයිව ධමම් සය. අඩිස්ත්‍රු සව්‍යේකන්වා උපසම්පර්ශ විහරිස්සනි ජ වසසාති -පෙ- පස්ත්‍රා වසසාති -පෙ- වත්තාරි වසසාති -පෙ- නීලි වසසාති -පෙ- ලේ වසසාති -පෙ- එකං වසසා.

“නායග්‍රෑධියෙනි, විජ්‍ය වූ ම මහඟ වූ ඒ කොපට, ‘ඒ හගවත් තෙමේ සත්‍යාච්ඡාධිය කෙලේ’ ම මෙරමාගේ සත්‍යාච්ඡාධිය පිණිස දහම දෙසයි, ඒ හගවත් තෙමේ ඉංජියදමනායෙන් දැන්ත වූයේ ම අනුත්ගේ ඉංජිය දමනාය පිණිස දහම දෙසයි, ඒ හගවත් තෙමේ ගාන්ත වූයේ ම අනුත්ගේ ගාන්තිය පිණිස දහම දෙසයි, ඒ හගවත් තෙමේ ඔසතරණය කෙලේ ම අනුත්ගේ ඔසතරණය පිණිස දහම දෙසයි, ඒ හාගාචාවත් තෙමේ කෙලලස් පිරිනිවහින් පිරිනිවියේ ම අනුත්ගේ කෙලලස් නිවිතු පිණිස දහම දෙසා’ යැයි මේ සිත නො විදු? ” දි හාගාචාවත් වහන්සේ වදුල සේක.

17. මෙසේ වදුල කළේහි, නායග්‍රෑධි පිරිවැටි තෙම ‘වහන්ස, වරද තෙම යම්සේ බාලයකු, යම්සේ මූල්‍යයකු, යම්සේ අදක්ෂයකු ඉක්මැයේද (මැඩගෙන යේද), එසේ ම වරද බාල වූ මූඩ වූ අදක්ෂ වූ මා ඉක්මැ (මැඩගෙන) ගියේය. ඒ මම, හාගාචාවත් වහන්සේට එසේ කියමි. වහන්ස, මගේ මතු සංවරය පිණිස හාගාචාවත් වහන්සේ මගේ වරද වරද වශයෙන් පිළිගන්නා සේක් වා (වරද වශයෙන් පිළිගන්නා මට ක්ෂමාච දෙන සේක්වා) ’ දි කිය.

“එ බැවින් නායග්‍රෑධියෙනි, යම බදු තෙපි මට එසේ කීඩ ද වරද තෙම යම්සේ අනුවණයකු, මූලාශ්චිවකු, අදක්ෂයකු ඉක්ම යේද, එසේ ම තොප ද ඉක්මැ ගියේය. නායග්‍රෑධියෙනි, යම හෙයෙකින් තෙපි වරද වරද වශයෙන් දැක, ධර්මය වූ පරිදි එයට පිළියම් කරවූද, තොප කරන ඒ දාය අපි පිළිගනිමු. නායග්‍රෑධියෙනි, යමෙක් වරද වරද වශයෙන් දැක, එයට ධර්මය වූ පරිදි පිළියම් කෙරේද, මත්තෙකි සංවරයට පැමිණේද, මෙය ආරය විනායයෙහි වැඩිමෙක. නායග්‍රෑධියෙනි, මම වූ කළු මෙසේ කියමි: ‘අැති වරද නො සහාවන, නැති ගුණ නො පෙන්වන සූප්‍ර, සාප්‍ර සිඟාවය ඇති, සිහි තුවණ ඇති පුරුෂ තෙමත පැමිණේ වා. මම උපදෙස් දෙමි, මම දහම දෙසමි. මගේ අනුගාසන පරිදි පිළිපදන්, කුල පුත්තු යමක් පිණිස මැනැවින් ගිහි ගෙන් නික්ම, පැවිදි බිම වදින් නම, ඒ නිරුත්තර මාරුග බ්‍රහ්මවරයාචානය (රහන් එලය) හේ මේ අත්බවහි ම ස වසක් තුළ,... පස් වසක් තුළ... සිවු වසක් තුළ... තුන් වසක් තුළ... දේ වසක් තුළ... එක් වසක් තුළ තෙමේ ම වෙශයි තුවණින් දැන පසක් කොට, ලැබ වසන්නේ ය.

නායග්‍රෑධියෙනි, සන් වෙසක් තිංච වා. ඇති වරද නො සහාවන, නැති ගුණ නො පෙන්වන සූප්‍ර, සාප්‍ර සිඟාවය ඇති, සිහි තුවණින් පුරුෂ තෙමේ පැමිණේ වා. මම උපදෙස් දෙමි, මම දහම දෙසමි. මගේ අනුගාසන පරිදි පිළිපදන්, යමක් පිණිස කුලපුත්තු මැනැවින් ගිහි ගෙන් නික්ම, පැවිදි බිම වදින් නම, ඒ නිරුත්තර මාරුග බ්‍රහ්මවරයාචානය (රහන් එලය) හේ මේ අත්බවහි ම ස වසක් තුළ,... පස් වසක් තුළ... සිවු වසක් තුළ... තුන් වසක් තුළ... දේ වසක් තුළ... එක් වසක් තුළ තෙමේ ම වෙශයි තුවණින් දැන පසක් කොට, ලැබ වසන්නේ ය.

නීවේතු නිශ්චාධ එක්. වසක්. එතු විශ්වාස පුරිසේ අසයේ අමායාව් උපුරාතිකා. අහමනුසාසාම්, අහ් ධමම් දෙසම්. යථානුසිට්ධි. තරා පටිප්රාමානො යසක ත්‍යාය කුලපුත්‍රයා සම්දෙව අගාරසමා අනාගාරයා. පබැතන්නි, තදනුත්‍රරා. මූහ්ම්වියපරියෝසානා. දිවෙධිව ධමම සය. අභිජ්‍යා සවිජ්‍යා සවිජ්‍යා උපසම්පූර්ණ විහරිසක්නි සකා මාසානි.

නීවේතු නිශ්චාධ සකා මාසානි -පෙ- ජ මාසානි -පෙ- පක්වා මාසානි -පෙ- -පෙ- වත්තාරි මාසානි -පෙ- තීත් මාසානි -පෙ- ග්‍යෙ මාසානි -පෙ- එකමාස් -පෙ- අඩ්‍යාමාස්.

නීවේතු නිශ්චාධ අඩ්‍යාමාසේ එතු විශ්වාස පුරිසේ අසයේ අමායාව් උපුරාතිකා. අහමනුසාසාම්, අහ් ධමම් දෙසම්, යථානුසිට්ධි. තරා පටිප්රාමානො යසක ත්‍යාය කුලපුත්‍රයා සම්දෙව අගාරසමා අනාගාරයා. පබැතන්නි තදනුත්‍රරා. මූහ්ම්වියපරියෝසානා. දිවෙධිව ධමම සය. අභිජ්‍යා සවිජ්‍යා සවිජ්‍යා උපසම්පූර්ණ විහරිසක්නි සකා මාසාන්.

පරිඛංජකානා පජක්කායනා.

18. සියා බො පන තෙ නිශ්චාධ එවමසක: අනෙනවාසිකම්පානා නො සම්ඝේ ගොඩමෝ එවමාහා ති. න බො පනෙන් නිශ්චාධ එව්. දුවකිඛිඛි, ගො එව තෙ ආවරියා හොතු.

සියා බො පන තෙ නිශ්චාධ එවමසක: උපදුසා නො වාවෙතුකාමෝ සම්ඝේ ගොඩමෝ එවමාහා ති. න බො පනෙන් නිශ්චාධ එව්. දුවකිඛිඛි. ගො එව තෙ උපදුසා, සො එව තෙ උපදුසා හොතු.

සියා බො පන තෙ නිශ්චාධ එවමසක: ආජ්වා තෙ වාවෙතුකාමෝ සම්ඝේ ගොඩමෝ එවමාහා ති. න බො පනෙන් නිශ්චාධ එව්. දුවකිඛිඛි. සො එව තෙ ආජ්වා සො එව තෙ ආග්වා හොතු.

නාමග්‍රෝධයෙනි, එක් වෘත්‍යක් නිබේ වා. අය නො වූ මායාවි නොවූ සාපුරු ජාතික තුවිණුනි පුරුෂ තෙමේ පැමිණේ වා. මම අනුගාසන කරමි, මම දහම දෙසමි. මගේ අනුගාසන පරිදි පිළිපදනේ, යමක් සඳහා කුලපුත්තු මැතැවින් ගිහි ගෙන් නික්මැ පැවිදි බිම වදින් නම්, ඒ නිරැත්තර මාරුගුහ්මවරයාවසානය (රහන් එලය) හේ මෙ අත්බවහි ම සන් මසක් තුළ තෙමේ ම වෙශයි තුවිණින් දීන පසක් කොට, ලැබ වසන්නේ ය.

නාමග්‍රෝධයෙනි, සන් මසක් නිබේ වා. අය වූ අමායාවි වූ සාපුරු ජාතික වූ තුවිණුනි පුරුෂ තෙමේ පැමිණේ වා. මම අනුගාසන කරමි, මම දහම දෙසමි. මගේ අනුගාසන පරිදි පිළිපදනේ, යමක් සඳහා කුලපුත්තු මැතැවින් ගිහි ගෙන් නික්මැ පැවිදි බිම වදින් නම්, ඒ නිරැත්තර මාරුගුහ්මවරයාවසානය (රහන් එලය) හේ මෙ අත්බවහි ම ස මසක් තුළ... පස් මසක් තුළ... සිවු මසක් තුළ... තුන් මසක් තුළ... දේ මසක් තුළ... එක් මසක් තුළ... අඩි මසක් තුළ තෙමේ ම වෙශයි තුවිණින් දීන පසක් කොට ලැබ වසන්නේ ය.

නාමග්‍රෝධයෙනි, අඩි මසක් නිබේ වා. අය වූ අමායාවි සාපුරු ජාතික විඥ පුරුෂ තෙමේ පැමිණේ වා. මම අනුගාසන කරමි, මම දහම දෙසමි. මා අනුගාසන කළ පරිදි පිළිපදනේ, යමක් පිළිස කුලපුත්තු මොනොවට ම ගිහි ගෙන් නික්මැ පැවිදි බිම වදින් ද, ඒ නිරැත්තර මාරුගුහ්මවරයාවසානය (රහන් එව්) හේ මෙ අත්බවහි ම සනියක් තුළ තෙමේ ම වෙශයි තුවිණින් දීන පසක් කොට ලැබ වසන්නේ ය.

18. නාමග්‍රෝධයෙනි, තමා ගේ අතුවැස්සු කුරිගනු කැමැත්ති වැ මහණ ගොයුම් තෙම මෙසේ කියේ දේ හෝ දි තොපට මෙසේ සිතක් විය හැක්ක. නාමග්‍රෝධයෙනි, මෙය එසේ නො දත් යුතු. යමෙක් තොප ගේ ආවාර්ය වි ද, හේ ම තොප ගේ ආවාර්ය වේ වා.

නාමග්‍රෝධයෙනි, ‘මහණ ගොයුම්පු අප ගේ ධර්මතන්ත්‍රාද්‍යුගණයෙන් අප බැහැර කරනු රිසි වැ මෙසේ කියතැ දි තොපට මෙසේ සිතක් විය ඇක්ක. නාමග්‍රෝධයෙනි, මෙය එසේ නො ම දත් යුතු. තොප ගේ යම් ධර්මතන්ත්‍රා ඉගැන්මෙක් වේ ද, එය ම තොප ගේ ඉගැන්ම වේ වා.

නාමග්‍රෝධයෙනි, ‘මහණ ගොයුම්පු අප ගේ පිවිකාවිත්තියෙන් අප බැහැර කරනු කැමැත්ති ව මෙසේ කියතැ දි තොපට මෙසේ සිතක් විය හැක්ක. නාමග්‍රෝධයෙනි, මෙය එසේ නො ම දත් යුතු. තොපගේ යම් පිවිකාවිත්තියෙක් වේ ද එයම තොප ගේ පිවිකාවිත්තිය වේ වා.

සියා බො පන තෙ නිග්‍රාධ එවමසක: යෙ නො ධමමා අකුසලා අකුසලසඩඩාතා සාවරියකානා, තෙපු පත්‍රිකාපෙනුකාමෝ සමණේ ගොතමෝ එවමාහා ති. න බො පනෙනත් නිග්‍රාධ එව් දට්ඨ්ඩඩ් අකුසලා වෙව වො ධමමා¹ හොනැතු අකුසලසඩඩාතා ව සාවරියකානා.

සියා බො පන තෙ නිග්‍රාධ එවමසක; යෙ නො ධමමා කුසලා කුසල-සඩඩාතා සාවරියකානා, තෙහි විවේචිතුකාමෝ සමණේ ගොතමෝ එවමාහා ති. න බො පනෙනත් නිග්‍රාධ එව් දට්ඨ්ඩඩ්, කුසලා වෙව වො ධමමා හොනැතු කුසලසඩඩාතා ව සාවරියකානා. ඉති බවාහා නිග්‍රාධ තෙව දැනෙත්වාසිකම්සතා එව් වදුම්, නපි උග්‍රසා වාවෙනුකාමෝ එව් වදුම්. නපි ආජ්‍වී, වාවෙනුකාමෝ එව් වදුම්, නපි ය ව වො ධමමා අකුසලා අකුසලසඩඩාතා සාවරියකානා. තෙපු පත්‍රිකා-පෙනුකාමෝ එව් වදුම්. නපි ය ව වො ධමමා කුසලා කුසල-සඩඩාතා සාවරියකානා. තෙහි ඩිවේචිතුකාමෝ එව් වදුම්. සන්නි ව බො නිග්‍රාධ අකුසලා ධමමා අපෘත්‍යාණ සංකිලේපිකා පොනාහවිකා² සදරා³ දුක්‍රවිපාකා ආයති. ජාතිරුමරණිය, යෙසාහා පහානාය ධමම් දදුසම් යථා පටිපන්නනා. වො සංකිලේපිකා ධමමා පහිසිස්සනි, වොදුනියා ධමමා අහිවිඩ්සසනි, පක්‍රියාරිපුරි. වේපුප්‍රාකාක්‍රිව දිවේච්ච-බලම සය. අහිසුසු සව්‍යික්කා උරසම්පූරුෂ විහරිස්සයා'’ති.

19. “එව් වූතෙකා තෙ පරිඛාරකා තුණ්ඩීගුතා මඩිකුගුතා පත්‍රකිජ්‍යා අඟිඛාලීතා පරිකිෂායනා අපෘත්‍යාණ නිසිදිපු, යථා තා මාරෙන පරිපුව්‍යිතවිතා. අං බො හගවිතා එත්දහායි: සබඩා පි මේ මෝස-පුරිසා පුව්‍ය පාමිලතා, යතු හි නාම එකසාපි න එව් හටිසනි “හනු මයා අකුසුණන්ට සමණේ ගොතමේ මුහුමටිය. වරාම, කි. කරිසනි සත්‍යාලා”ති.

අං බො හගවා දුෂ්‍රමධිකාය පරිඛාරකාරාමේ සිහනාදා තාදිස්වා, වේහාසා අඩංගුතාන්තා, ගිරිකිකුවෙ පත්‍රකිජ්‍යා ප වූවකිසි. සන්නිතා පන ගහපති තාවදෙද්ව රාජ්‍යගහා පාවිසි ති.

දුෂ්‍රමධිකාසුනා. නිවේකා. දුනිය. (25)

-
1. වො, ගො ධමමා (පාස)
 2. න ප යෙ ගො ධමමා (සාහා)
 3. පොනාහවිකා (මරසා)
 4. සදරා (පාස කළී), සදරා, (සාහා)
 5. පවුවප්‍රාකාක්‍රිව (මරසා)

න්‍යාග්‍රෝධයෙන්, ‘අකුසල් කොටසට අයන් කොට ඇදුරා සහිත අප විසින් කියන ලද අකුසල් වූ යම් ධර්ම කෙනෙක් වෙත් නම්, එසේ අප පිහිටුවනු කැමැති වි, මහඟ ගොයුම්පු මෙසේ කිය තැ’ යි තොපට මෙසේ පිතක් විය යැක්ක. න්‍යාග්‍රෝධයෙන්, මෙය එසේ තො ම දක යුතු. ඇදුරා සහිත තොපට විසින් අකුසල් කොටසට අයන් යැයි සියන් ලද අකුසල් වූ ඒ ධර්මයේ එසේ ම වෙත් වා.

න්‍යාග්‍රෝධයෙන්, ‘කුසල් කොටසට අයන් කොට ඇදුරා සහිත අප විසින් කියන ලද යම් කුසල් දහම් කෙනෙක් වෙත් නම්, එයින් අප බැහැර කරනු කැමැති වි මහඟ ගොයුම්පු මෙසේ කිය තැ’ යි මෙසේ පිතක් තොපට විය යැක්ක. න්‍යාග්‍රෝධයෙන්, මෙය එසේ තො ම දක යුතු. ඇදුරා සහිත තොපගේ කුසලසංඛ්‍යාත වූ ඒ කුසල් දහම්පු එසේ ම වෙත් වා. න්‍යාග්‍රෝධයෙන්, අත්වැයි කැරුණු කැමැත්තන් මෙසේ තො ම කියමි. තොප ගේ ඉහැන්මෙන් බැහැර කරනු කැමැති ව මෙසේ තො ද කියමි. තොපගේ එවිකාවාන්තියෙන් බැහැර කරනු කැමැති ව මෙසේ තො ද කියමි. ඇදුරා සහිත තොප අකුසල් යැයි යි අකුසල් කොටසට ඇත්තැන් යැයි සැලකන ලද දහම් හි තොප පිහිටුවනු කැමැති ව මෙසේ තො ද කියමි. ඇදුරා සහිත තොප කුසල් යැයි සිය කුසල් කොටසට අයන් යැයි පිළිගන් දහම් කෙරෙන් තොප බැහැර කරනු කැමැති ව මෙසේ තො ද කියමි. න්‍යාග්‍රෝධයෙන්, යම් කෙනෙකුන් ගේ ප්‍රභාණය පිළිස මම දහම් දෙසාම් ද, සින් සතන් කෙලෙසන, පුනර්භවය පිළිස පවත්නා, කෙලෙස පෙළේම සහිත වූ, දුක් විපාක ගෙන දෙන, මතු ජාතිපරාමරණයට ප්‍රත්‍යය වූ (තොප සින්සතන්ති) අප්‍ර්‍යිණ වූ ඒ අකුසල ධර්ම කෙනෙක් ඇත් ම ය. යම් සේ පිළිපන් තොපගේ ඒ සින් කෙලෙසන ස්වභාවයෝ ප්‍රහිණ වන්නාභු ද, සින් සතන් පිරිපිදු කරන ධර්මයේ තොප සින් සතන්ති වැඩින්නාභු ද, මාරගප්පූගේ පරිපුරුණනියන් එල ප්‍රභාණයේ විපුලනියන් මෙ අත්බවති ම තුම් ම වෙසෙයි තුවහුණින් දන පසක් කොට ලැබේ වසට් ද, එසේ වනු පිළිස මම දහම් දෙසාමි.

19. හාගාවතුන් වහන්සේ මෙසේ විදුල කළේ, මාරයා විසින් මඩනා ලද සිතැන්තාභු යම් සේ ද, එසේ ඒ පිරිවැළියේ තිහු වි, තෙද නැති වි, කර බා ගත්තේ වි, බ්‍රිමව හෙළු මූෂණු ඇති වි, සිතිවිලි සිතන්තාභු වැටහන තුවාන් තැතියේ ව පූන්හ. එකලැ හාගාවතුන් වහන්සේට, ‘එසේ තාම අපි දැනගනු පිළිස තුවාන් මහඟ ගොයුම් කෙරෙහි බඩර කරම්’ යි ‘සත් දින අපට කවර අපහසුවක් කරන්නේ ද’ යි මෙසේ සිතක් යම් ඒ පිරිවැළියන් අතුරෙහි එකකුට ද තො වන්තේද, එ පමණට ම මෙ සියලු ම සිස පුරුෂයේ පාප වූ මරඹ විසින් ස්ථාන කරන ලදහ’ යි මෙ සිත විය.

ඉක්බිත්තන් හාගාවතුන් වහන්සේ උදුමෙරිකාවගේ පිරිවැළි අරමු මෙසේ පරවාදල ව්‍යුදක යවචාද සම්බාදක අභිත නාදය පවත්වා, අභස නැඟ, ගිෂ්ටුල් පවවෙහි පිහිටි සේක. සන්ධාන ගෘහපති එ කෙනෙහි ම රුග්‍ර පුරයට පිරිසියේ ය.

දෙවනි උදුමෙරික සිහනාද සූත්‍රය නිමියේ ය. (25)

3

වකකවත්තිසුනය。

1. එව්. මේ සූත්‍රයා:

එකා සමය හගවා මගධෙසු විහරනි මානුලායා. තතු බො හගවා හිකු ආමනෙකාසි හිකුවෙටා'නි. 'හදනෙන්'නි නෙ හිකු හගවත්තා පවත්තෙස්සාසුං. හගවා එනැදවොවී:

අත්තදීපා, හිකුවෙට් විහරට අත්තසරණා අනාක්ෂේසරණා, ධමමදීපා, ධමමසරණා අනාක්ෂේසරණා. කාලස්ථාව පනා හිකුවෙට් හිකු අත්තදීපා විහරනි අත්තසරණා අනාක්ෂේසරණා, ධමමදීපා, ධමමසරණා අනාක්ෂේ-සරණා?

ඉඩ හිකුවෙට් හිකු කායෝනුපසී විහරනි, ආතාපි සම්පාදනා සත්ත්‍රා විනොයා ලොංකා අතිරිකාදුමනාසා. වේදනාසු වේදනානු-පසී -පෙ- විනෙන වින්කානුපසී, -පෙ- ධමමසු ධමමානුපසී විහරනි ආතාපි සම්පාදනා සත්ත්‍රා විනොයා ලොංකා අතිරිකාදුමනාසා. එව්. බො හිකුවෙට් හිකු අත්තදීපා, විහරනි අත්තසරණා අනාක්ෂේසරණා, ධමමදීපා, ධමමසරණා අනාක්ෂේසරණා.

ගොවලර හිකුවෙට් වරට සමක පෙන්නිකෙ විසයේ. ගොවලර හිකුවෙට් වරතා. සමක පෙන්නිකෙ විසයේ නා ලවජනි මාරෝ ඕනාරා, නා ලවජනි මාරෝ ආරම්මණා. කුසලානා හිකුවෙට් ධමමානා. සමාදනාහෙතු එවලිදා පුක්කදා. පවතිනි.

වතුවර්ති සිංහනාද සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී:

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මගධ රටේ මාතුලා තුවර එළඹිවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහගණි’ හි හික්ෂුන් ඇමැතුළු සේක. ‘පිත්වතුන් වහන්සැ’ හි ඒ හික්ෂුපු තිබව පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ මතු දැක්වෙන ධර්මය විදුල සේක:

මහගණි, ආත්මය හේවත් ලොවී ලොවිතුරා දහම ආච්‍රිත නොව ඇත්තේ වැ, ආත්මය ගරණ කොට ඇත්තේ වැ, අන් සරණයක් අපේක්ෂා නො කරන්නේ වැ, ධර්මය ආච්‍රිත කොටුත්තේ වැ, ධර්මය ගරණ කොටුත්තේ වැ, අන් සරණයක් නැත්තේ වැ වස්‍යී. මහගණි, මහණ තෙම කෙසේ තෙම ආත්මය ආච්‍රිත කොටුනි වැ, ආත්මය ගරණ කොටුනි වැ, අනන්‍ය ගරණ වැ, ධර්මය ආච්‍රිත වැ, ධර්මය ගරණ කොටුනි වැ අනන්‍ය ගරණ වැ වෙසේ ද? යන්.

මහගණි, මෙහි මහණ තෙමේ කශයෙහි කායාතුපස්සි වැ (කය ආත්‍යව බලන්නෙක් විපු), කොලෝස් තවන වැර ඇති වැ, තුවණීන් දත්තේ, එළඹි සිටි සිහි ඇත්තේ, ලොවෙහි (කශයෙහි) අභිජාවත් දෙමුනසන් බැහැර කොට වෙසයි. වෙදනාවත්හි වෙදනාතුතුපස්සි වැ... සිතෙහි ටිත්තාතුපස්සි වැ... ධර්මයන්හි (සංඛ සංස්කාර සකන්ධයන්හි) ධමමාතුපස්සි වැ කොලෝස් තවන වැර ඇති වැ, තුවණීන් දත්තේ, එළඹි සිටි සිහිඇත්තේ, ලොවෙහි(සංඛ සංස්කාර සකන්ධයන්හි) අභිජාව ද දෙමුනස ද බැහැර කොට වෙසයි. මහගණි, මෙසේ ම මහණ තෙම ආත්මදීපි වැ ආත්ම ගරණ වැ අනන්‍ය ගරණ වැ ධර්මදීපි වැ ධර්ම ගරණ වැ අනන්‍ය ගරණ වැ වෙසයි.

මහගණි, තමන් සතු තුළ, පියා ගෙන් තමනට උරුම වැ පැමිණි හැයිරිමට නියි පෙදෙසයි හැයිරෙන්නාවුන් හේ සිදුරක් මාර තෙමේ නොදකින්නේ ය, අරමුණක් මාර තෙමේ නො ලබන්නේ ය. මහගණි, කුඩා ධර්ම සමාදත් කොට ගෙන පවත්නා හෙයින් මෙසේ මේ පින් වැඩියි.

2. හුතපුබඩා. හිස්කිවේ රාජා දළඟනෙම් නාම අහොසි වකකවිතකී බලමිලො, රාජා ව්‍යාතුරනෙනා විටිතාවී ජනපදන්වලට පැනෙනා සත්‍ය-රත්නසම්බන්ධාගතො. තුසිලානි සත්‍යරත්නානි අහෙසුං, සෞයුලීදා: වකකරතනා. හන්තිරතනා. අසාරතනා. මණිරතනා. ඉන්තිරතනා. ගහපතිරතනා. පරිනායකරතනාමෙව සත්‍යම්. පරෝසහස්‍ර. බො පනසය පුත්‍රයා අහෙසුං. පුරා විරඹරුපා පරසේනයුමදුනා. සො ඉම්. පය්ලී. සායරපරියනා. අදෙකුනා අසන්නා ධිමෙමනා¹ අහිවිලිය අරුකාවයි. අට බො හිස්කිවේ රාජා දළඟනෙම් බුදුත්‍රා. වස්‍යානා. බුදුත්‍රා. වස්‍යාත්‍රානා. බුදුත්‍රා. වස්‍යා-සහස්‍රානා. අවචලයනා අස්ථූතර. පුරිස. ආමනෙකාසි: “යද ක්‍රි. අමෙනා පුරිස පැසසයාසි දිඛිඛා. වකකරතනා. ඕසකුවිතා, යානා වුතා, අට මේ ආරෝලවයාසි”නි. ‘එව. දදවා’නි බො හිස්කිවේ සො පුරිසා රඟස්‍යා, දළඟනෙම්සය පවත්සෙසාසි. අදුයා බො හිස්කිවේ සො පුරිසා බුදුත්‍රා. වස්‍යානා. බුදුත්‍රා. වස්‍යාත්‍රානා. බුදුත්‍රා. වස්‍යාසහස්‍රානා. අවචලයනා දිඛිඛා. වකකරතනා. ඕසකුවිතා. යානා වුතා. දිස්වානා යෙනා රාජා දළඟනෙම් තෙතුළපසකාමී, උපසඩිකාමීනා රාජානා. දළඟනෙම්. එතදෙවාවි: යගය දෙව් ජානෙයාසි දිඛිඛා. තන වකකරතනා. ඕසකුවිතා. යානා වුත්තනි.

3. අට බො හිස්කිවේ රාජා දළඟනෙම් ජේවිසුත්‍රයා කුමාර. ආම-නෙකුත්වා² එතදෙවාවි: දිඛිඛා. කිර මෙ තාත කුමාර වකකරතනා. ඕසකුවිතා. යානා වුතා. පුත්‍ර. බො පන මෙත්. ‘යසය රඟ ස්ථාස්, වකකවිතකීසය දිඛිඛා. වකකරතනා. ඕසකුවිතා. යානා වුතා. දිස්වානා යෙනා රාජා දළඟනෙම් තෙතුළපසකාමී, උපසඩිකාමීනා රාජානා. දළඟනෙම්. එතදෙවාවි: යගය දෙව් ජානෙයාසි දිඛිඛා. තන වකකරතනා. ඕසකුවිතා. යානා වුත්තනි.

-
1. ඔවෝග සම්ක (සාම කම්)
 2. ආවශ්‍යාපනවා (වේසා)

2. මහණෙනි, පොර වුවක් කියම්. පොර දැහැමි වූ දැහැමින් රජය කරවන්නා වූ, සතර මහ සයුරුහිම් කොටුති (පිටු මහ දිවයින් වූ) මුළු පෙළෙළාවට අධිපති වූ, පියලු සතුරන් දිනු, (කිසිවකු විසිනුත් සොජෙළාව-ලියැ නො හැකි බැවින්) දනුවහි සෑර බවට පැමිණි, සත් රුවතින් සමන්වින දළ්ඹනේම් නම්වූ සක්විති රජක් විය. වතුරත්නාය හස්ති-රත්නාය අක්වරත්නාය මකීරත්නාය ස්ථීරත්නාය ගෘහපතිරත්නාය සත්විති පරිනායකරත්නාය ම යැයි ඔහුට මේ සත් රුවත් කොනොක් වූහ. බාන සුපු නොපූ, මුරතිමන් විරයය බඳු ගරිර ඇති, පර සෙන් මසිනු සමන් වූ, දහසකට වැඩි සූත්‍ර කොනොක් ඔහුට වූහ. එ සක්විති තෙම සයුරහිම් මේ මහ පොජෙළාව දැඩිවින් කොරවී අවියෙන් කොරවී දැහැමෙන් සෙමෙන් දිනා අධිපති වූ විය ය. මහණෙනි, එ කළේ දළ්ඹනේම් රජ තෙමේ හටුරදු බොහෝ ගණනොක, හටුරදු ඩිය ගණනොක, හටුරදු දහස ගණනොක ඇවැමෙන් එක්තර, මිනිසකු බණවා, ‘එම්බා පුරුෂය, යම් විවෙක තෝ’ දෙවි සක්විති රුවන තැනින් ඉවත් වූ සිටියා, තැනින් පහ වූ සිටියා, දුම්‍යෙකි වි නම්, එ විවි මට දත්ත්ව දි කි ය. මහණෙනි, එ පුරිස තෙමේ ‘එසේ ය දේවයන් වහන්සේ’ හි ම දළ්ඹනේම් රජ බස් මුදුනින් පිළිගත. මහණෙනි, තෝ දුරිස තෙම බොහෝ හටුරදු ගණනොක, බොහෝ හටුරදු ඩිය ගණනොක, බොහෝ හටුරදු දහස ගණනොක ඇවැමෙන් දෙවි සක්රුවන තැනින් ඉවත් වූවා, පහ වූ සිටියා දිවී ය. දැක, දළ්ඹනේම් රජ කරා එළියේ ය. එලං ඔහුට, ‘දේවයන් වහන්ස, දැනැ ගන්න. ඔබ ගේ දෙවි සක්රුවන ඉවත් විය, තැනින් පහ වියැ’ හි සැල කොලේ ය.

3. මහණෙනි, එ විවි දළ්ඹනේම් රජ තෙම දෙවුපත් කුමරු කැදවා, ‘දරුව, මගේ දෙවි සක්රුවන ඉවත් වි ල, තැනින් පහ වි ල. ‘යම සක්විති රජක්පූ ගේ දෙවි සක්රුවන ඉවත් වේ ද, තැනින් පහ වේ ද, දත් එ රජ විසින් බොහෝ කළේ එවත් විය හැකි නො වේ’ යන මෙය මා විසින් අසන ලදී. මිනිසුන් විසින් වින්ද හැකි කාමයේ මා, විසින් විදුනා ලදු. දත් මට දිව්‍ය කාම සම්පත් සොයන්නට කළේ පැමිණියේ වෙයි. දරුව, කුමාරය, මෙහි එවි. මේ මුළුපූතිම් මහජෙළාව තෝ අනුජව කරවි. මම වනාහි කොහො රථුපු බහවා, කසා වත් හැද, ගිහි ගෙයින් පැවිදි බිමට වදනෙම්’ හි මේ බස් පැවියේ ය. මහණෙනි, ඉක්බිති දළ්ඹනේම් සක්විති තෙමේ දෙවුපත් කුමර හට මොනාවට රජයෙහි අනුසාසැ මෙයේ රජය කරව දි අනුගාසන ගකාව්, කොහොරවුපු බහවා, කසාවත් හැද, ගිහිගෙන් නිකම පැවිදි බිම වන.

සත්‍යාහපත්‍රීතේ බො පන හිස්කිවේ රාජීයිමහි දිබඩු. වකකරතනා. අනුරධායි.

අප බො හිස්කිවේ අක්‍රූත්‍යාරෝ පුරිසා යෙන රාජා බත්තියා මුද්‍යාහිසිතෙකා¹ තෙනුපසඩිකම්. උපසඩිකම්නා රාජානා. බත්තිය. මුද්‍යාහි-සිත්‍යා. එතදෙවාව්: යගෙස දෙව් ජාත්‍යායායි දිබඩු. වකකරතනා. අනුරධායි-තාන්ත්‍රි. අප බො හිස්කිවේ රාජා බත්තියා මුද්‍යාහිසිතෙකාදිගෙබ වකකරතනා අනුරධායිතේ අනුත්‍යමනා අභ්‍යායි. අනුත්‍යමනාතක්‍රී පටිසංවේදයි. සෞ යෙන රාජීයි තෙනුපසඩිකම්. උපසඩිකම්නා රාජීයි. එතදෙවාව්: යගෙස දෙව් ජාත්‍යායායි දිබඩු. වකකරතනා. අනුරධායිතාන්ත්‍රි. එව්. මුද්‍යාහිසිතෙකා හිස්කිවේ රාජීයි රාජානා. බත්තිය. මුද්‍යාහිසිතෙකා එතදෙවාව්: ‘මා බො නව්. තාත දිබෙබ වකකරතනා අනුරධායිතේ අනුත්‍යමනා අභ්‍යායි, මා අනුත්‍යමනාතක්‍රී පටිසංවේදයි නා හි තෙ තාත දිබඩු. වකකරතනා. පෙනුවික්. දෙප්රේරු., ද්‍රිඹු නව්. තාත අරිය වකකවිතත්වතෙකා වත්තායි යානා. බො පනෙනා. විජ්‍යත් යගෙනා අරිය වකකවිතත්වතෙකා වත්තාත්‍යාස තදුනුපොසගලේ ප මැණ්ඩරසේ සිසං. තාත්‍යාත්‍යාසය්² උපොසථිකසය උපරිපාසාද්‍රවරගතසය දිබඩු. වකකරතනා. පාතු හවිස්සනි සහස්‍යාරං සනෙනාමික්. සනාහික්. සබඩාකාරපරිපූරු’’ත්ත්.

4. “කතම්. පන ත්. දෙව් අරිය. වකකවිතත්වත්තන්ත්”?

“තෙන හි නව්. තාත ධමම්. යෙව නිසසාය ධමම්. සකකරෝතෙනා ධමම්. ගරුකරෝතෙනා³ ධමම්. මානෙනෙනා ධමම්. පුලුජරතෙනා ධමම්. අපවායමානා, ධමමධිජේ ධමමක්තු ධමමාධිපතෙයා ධමමික්. රසකාවරණගුතත්. සංවිධානය් අනෙනුප්‍රත්තිම්.”

ධමම්. යෙව නිසසාය -පෙ-

බලකායසම්. ධමම්. යෙව නිසසාය බත්තියෙසු අනුත්‍යාසුත්‍යාසු⁴.

1. මුද්‍යාහිවසිතෙකා (සුදා රාජී)
2. පිස. නාහාත්‍යාස (PTS), පිසනාහාත්‍යාස (සුදා)
3. ගරු. කරෝතෙනා (මර්ස්)
4. ආනුප්‍රත්තාසු (මර්ස්)

මහණනි, ඒ රාජරූපිපු පැවිචි වැ සත් ද්‍රිස් හියකලු දෙවි සක්රුවන අතුරුදායන් විය. මහණනි, එ කල්හි එක්තරා මිනිසෝක් මුද්‍රා ලත් අණිජේක ඇති එ රස් කරා එලැයියේය. එලැයි, මුරධාහිජික්ත වූ එ රජහට, ‘දේවයිනි, දාන ගන්න, දෙවි සක්රුවන අතුරුදායන් වියැ’ යි සැල කෙලේය. මහණනි, ඉක්බිනි මුරධාහිජික්ත එ ක්ෂේත්‍රීය රාජ තෙම දෙවි සක්රුවන අතුරුදායන් වූ නො සක්රුව සිතුනි විය. නො සක්රුව සිතුනි බව ද දන්වීය. ජේ රාජරූපිපු කරා එලැයියේය. එලැයි ඕපුට ‘දේවයිනි, දෙවි සක්රුවන අතුරුදායන් වියැ’ යි සැල කෙලේය. මහණනි, මෙසේ ක් කල්හි රාජරූපි තෙම මුරධාහිජික්ත එ කැත් රස්හට දරුව, දෙවි සක්රුවන අතුරුදායන් වූ කල්හි නො සක්රුව නො වව, නොසක්රුව බව නො පළ කරා, දෙවි සක්රුවන තට පියාගෙන් ලැබෙන ද්‍රවීද්දෙක් නො වේ, ‘දරුව, දන් තෝ අරි (නිදෙස්) සක්විනි වත් පුරව, අරි (නිදෙස්) සක්විනි වත් පුරන, ඒ පැණුරය පොහොස් දිනැ හිස යෝදු නා, පොහොවයේ සමාදන් කොට ගෙන, පහයැ මතු මාලට පැමිණ ඉන්නා මාහට දහසක් දැවි ඇති නිමිවලපු සහිත, නැං සහිත, හැම අපුරින් ම පිරිපුන් දෙවි සක්රුවන පහල වන්නේ ය යන යමෙක් ඇද්ද, මේ කාරණය විද්‍යා මාන යැ’ යි කිය.

4. “දේවයිනි, ඒ අරි (නිදෙස්) සක්විනි වත කවර යැ?”යි රජ පුරාවත්.

“දරුව එසේ නම්, (දය කුගලකම් පර) ධ්‍රීය ම ඇපුරු කොට, (දය කුගලකම් පර) ධ්‍රීයට ම සත්කාර කරමින්, (දය කුගලකම් පර) ධ්‍රීයට ම ගරු කරමින්, (දය කුගලකම් පර) ධ්‍රීයට ම බුදුමන් කරමින්, (දය කුගලකම් පර) ධ්‍රීය ම පුද්මින්; (දය කුගලකම් පර) ධ්‍රීයට ම යටත් පැවැත්ම ඇක්වමින්; (දය කුගලකම් පර) ධ්‍රීය ම ධ්‍රීයක් සේ පෙරවු කුරෙයක්-තෙක් වැ. (දය කුගලකම් පර) ධ්‍රීය ම කුන්තයක් සේ ඕස්සාවා ගත්තෙක් වැ (දය කුගලකම් පර) ධ්‍රීය ම ආධිපත්‍ය කොට ඇත්තෙක් වැ (හැම ත්‍රියාවක් දය කුගලකම් පර වශයෙන් ම කරන්නෙක් වැ), (ප්‍රත්‍යුදායී අත්තෙක්රනායා කොරෝනි ඩාර්මික වූ රක්ෂාවරණගුරුත්වීය සංවිධාන කරව.

ධ්‍රීය ම ඇපුරු කොට...බලසෙන් කොරෝනි ඩාර්මික වූ රක්ෂාවරණ-ගුරුත්වීය සංවිධාන කරව.

ධ්‍රීය ම ඇපුරු කොට...යටත් වූ අනුපුක්ත ක්ෂේත්‍රීයයන් කොරෝනි ද ඩාර්මික වූ රක්ෂාවරණගුරුත්වීය සංවිධාන කරව.

ධම්මංයෙව නිස්සාය -පෙ- මූණමණගහපත්තිකෙපු,

ධම්මංයෙව නිස්සාය -පෙ- නොගමරානපදුපු,

ධම්මංයෙව නිස්සාය සමණමූහුමලෙපු,

ධම්මංයෙව නිස්සාය -පෙ- මිගපකබේපු.

මා ව තෙ තාත විජිතෙ අධිමලකාරෝ පටතකින්.

යෙ ව තෙ තාත විජිතෙ අධිනා අසු, තත්ත්ව ධිතමනුපදෙයෙයි¹.

යෙ ව තෙ තාත විජිතෙ සමණමූහුමලා මදපාමාද පට්ටිරතා බනුතිසොරවෙව නිවිවියා එකමතකානා දෙමෙනුනි, එකමතකානා සමෙනති, එකමතකානා පරිනිඩ්බැපෙනති. තෙ කාලෙන කාලා උපසඩික්මින්, පරිපු-වේෂයායි පරිපෙශෙයායායි: කි. හනෙන කුසලා, කි. අකුසලා, කි. සාච්ඡා. කි. අනාච්ඡා, කි. සෞච්ඡාත්ත්වා. කි. නා සෞච්ඡාත්ත්වා, කි. මෙ කරියමානා දිසරත්තා අතිතාය දුක්කාය අස්ස, කි. වා පතා මෙ කරියමානා දිසරත්තා හිතාය යුතාය අස්සා?" ත්‍රි. තෙසං යුත්තා ය. අකුසලා තා අහිනිවේෂයායි, ය. කුසලා තා සම්ඳුය වතෙකයායි.

ඉදී ගො තාත අරිය. වකකවත්තීවත්තා"තත්.

"උව. දෙවා" ත්‍රි ගො හිකිලව රාරා බතතියෙ මුද්‍රාහිසිතෙකා රාජීයිසා පටිසුපුතා අරියෙ වකකවත්තීවත්තා² වත්ත්. තසා අරියෙ වකකවත්තීවත්තා වත්තීමානාසය තදුළුපෙළාසරේ පණ්ඩරසෙ සිය. තසාත්තය උපෙළරිකසය උපරිපාසාදවර්තනය දිඛි. වකකරත්තනා ප්‍රතුරහෙයායි සහසාර. සනෙමික. සනාහික. සබාකාරපරිපුරා, දිස්වානා රසෙනු, බතතියසය මුද්‍රාහිසිතෙසය එකදහායි: පුතා ගො පතා මෙතා. යසා රෙකුණු බතතියසය මුද්‍රාහි-සිතෙසය තදුළුපෙළාසරේ පණ්ඩරසෙ සිය. තසාත්තය උපෙළරික්සය උපරිපාසාදවර්තනය දිඛි. වකකරත්තනා ප්‍රතු හවත්.

1. ධිතමනුපදාජේෂයායි (සාමාන්‍ය)

2. අරිය. වකකවත්තීවත්තා. (කළු)

බලිය ම ආසුරු කොට ..බමුණන් කෙරෙහි ද ගැහැවියන් කෙරෙහි ද ධාර්මික වූ රක්ෂාවරණගුජ්නිය සංවිධාන කරව.

බලිය ම ආසුරු කොට...නීයම්ගමවැපි දනුවුවැපි ජනය කෙරෙහි ද ධාර්මික වූ රක්ෂාවරණගුජ්නිය සංවිධාන කරව.

බලිය ම ආසුරු කොට...මහෝන් කෙරෙහි ද (බාහිත පාප) බමුණන් කෙරෙහි ද ධාර්මික වූ රක්ෂාවරණගුජ්නිය සංවිධාන කරව.

බලිය ම ආසුරු කොට...මෘගපක්ෂීන් කෙරෙහි ද ධාර්මික වූ රක්ෂා-වරණගුජ්නිය සංවිධාන කරව.

දරුව, තගේ රටෙහි අධ්‍යාපනීය තොපවිත්තා ලෙසට කටයුතු සලසව.

දරුව, තා රටෙහි යම කෙනෙක් ධිනය නැත්තාපු ද, ඔවුනට ධිනය දෙව.

දරුව, තා රටෙහි යම මහණ බමුණු කෙනෙක් මදයන් හා ප්‍රමාදයන් වැළැක්කාපු, ක්ෂාන්තියෙහි ද සෞරත්තායෙහි ද (කායික වාචික සූචිත-යෙහි ද) පිහිටියාපු එක ම තම සිත දමනය කෙරෙන් ද, එක ම තම සිත සංහිත්වන් ද, එක ම තම සිත පරිනිවත් ද, ඔවුන් කර කළින් කලු එලැඩි, “වහන්ස, කුසල් කවර යැ? අකුසල් කවර යැ? වරද කවර යැ? නිවරද කවර යැ? සෙවියැ යුත්ත කවර යැ? තොසටටියැ යුත්ත කවර යැ? මා කරන කිමෙක් නම බොහෝ කළක් අවැඩ පිණිස දුක් පිණිස පවත්තන් ද? මා කරන කිමෙක් හෝ බොහෝ කළක් වැඩ පිණිස සූව පිණිස පවත්තන් ද?” ඔ නැවත නැවත රිවාරව දුනා දුනා ප්‍රශ්න කරව. ඔවුන් කී බේද අසා යමෙක් අකුසල් වේ ද, එය බැහැර කරව. යමෙක් කුසල් වේ ද, එය සමාදන් කොට ගෙන පවතුව. දරුව, මේ අරි සක්විතිවත නම වේ” යැ සි රාජරුහි කී ය.

“එසේ යැ දේවධිනි’යි කියා ම, මහණෙනි, මුද්‍රා අධිසේක ලත් ඒ කැන් රජ රාජරුහිට පිළිවදන් ද අරි සක්විති වතෙහි පැවැත්තේ ය. අරි සක්විති වත්ති පවත්තා, ඒ පෙනාලාස්වක් පුණු පොහෝද හිස සේද නා, සමාදන් කොට ගත් පෙනෙවස් ඇති වැ, පහයැ මතු මහල් තළයට තැංගාවූ මිශ්‍රට දහසක් අර ඇති, නිම්වලදු සහිත, තැබ සහිත, හැම අපුරින් පිරිපුන් දෙව සක්රුවන පහල විය.

සහස්‍රරු. සනේහික සන්නෑහික. සඛ්‍යාකාරපරිපූරු, සො ජොනී රාජා වකකවතත්ත්වී. අස්‍ය තුළබා අහ. රාජා වකකවතත්”ත්.

၅. අට බො හිස්බලවේ රාජා බතත්ත්‍යා මූද්‍යාණිපිලත්තා උච්‍යායාසනා, එක්.ස. උත්තරාසංඝා. කරින්වා වාමෙන හැසේන හිඩ්කාරු. ගහෙන්වා දක්වී-ගෙන හැසේන වකකරතනා. අඛුතක්විරි, ‘පවතත්තා හව්. වකකරතනා., අහිවිහිතාතු හව්. වකකරතනා’ත්ත්. අට බො තා. හිස්බලවේ වකකරතනා. පුරන්තීම්. දිස්. පවතනී, අනිදේව රාජා වකකවතත් සඳයී. වතුරඩිනියා සෙනාය. යස්. බො පන හිස්බලවේ පද්ධෙස වකකරතනා. පත්‍රිවත්‍යා, තත්‍ය රාජා වකකවතත් වාස. උපගණ්ඩ් සඳයී. වතුරඩිනියා සෙනාය. යෙ බො පන හිස්බලවේ පුරන්තීමාය දිසාය පටිරාජානා, තන රාජානා වකකවතත්. උපසංඝාමින්වා එව්‍යමාහ.පු: එහි බො මහාරාජ, ස්වාගත. තෙ මහාරාජ සකන්තන මහාරාජ, අනුසාස මහාරාජ’ත්.

රාජා වකකවතත් එව්‍යමාහ:

පාලෙනු නාහනනාබේඩා. අදින්කා නාදුතබ්. කාමලපු මිව්‍යා න වරිතබා. මුසා න හායිතබා. මජ්‍ය. න පාතබ්. යථාත්‍යන්ත්‍රා ණුස්ස්පර්ට්‍රා’ත්.

යෙ බො පන හිස්බලවේ පුරන්තීමාය දිසාය පටිරාජානා, තෙ රැක්කා වකකවතත්සා අනුයුත්ත්‍රා¹ අහෙසු.

අට බො තා. හිස්බලවේ වකකරතනා. පුරන්තීම්. සමුද්‍ර. අජේක්කාගාහින්වා පත්‍රිවතත්තා පවතන්ම. දිස්. පවතනී, අනිදේව රාජා වකකවතත් සඳයී. වතුරඩිනියා සෙනාය. යස්. බො පන හිස්බලවේ පද්ධෙස දිඛ්. වකක-රතනා. පත්‍රිවත්‍යා, තත්‍ය රාජා වකකවතත් වාස. උපගණ්ඩ් සඳයී. වතුරඩි-නියා සෙනාය. යෙ බො පන හිස්බලවේ පවත්මාය දිසාය පටිරාජානා, තෙ රාජානා. වකකවතත්. උපසංඝාමින්වා එව්‍යමාහ.පු: එහි බො මහාරාජ, ස්වාගත. තෙ මහාරාජ, සකන්තන මහාරාජ, අනුසාස මහාරාජ’ත්.

අට බො තා. හිස්බලවේ වකකරතනා. දක්වීණ. සමුද්‍ර. අජේක්කාගාහින්වා පත්‍රිවතත්තා පවතන්ම. දිස්. පවතනී, අනිදේව රාජා වකකවතත් සඳයී. වතුරඩිනියා සෙනාය. යස්. බො පන හිස්බලවේ පද්ධෙස දිඛ්. වකක-රතනා. පත්‍රිවත්‍යා, තත්‍ය රාජා වකකවතත් වාස. උපගණ්ඩ් සඳයී. වතුරඩි-නියා සෙනාය. යෙ බො පන හිස්බලවේ පවත්මාය දිසාය පටිරාජානා, තෙ රාජානා. වකකවතත්. උපසංඝාමින්වා එව්‍යමාහ.පු: එහි බො මහාරාජ, ස්වාගත. තෙ මහාරාජ, සකන්තන මහාරාජ, අනුසාස මහාරාජ’ත්.

1. අනුයනනා (පෙළ)

එය දක්මෙන් මුරධාණිපික්ත වූ ඒ කැන් රජුහට මේ සිත විය: ‘එ පුද්‍ර—පොහොෂ් දින හිස සය්ද නා ශමාදන් කොට ගත් පෙහෙවයේ ඇති වැරුණයැ මතු මහල් තලයට තැහැ ඩුන්, අරි සක්විති වත්ති පවත්නා වුදුනැ අධිසෑසස් ලත් යම කැන් රජුහට දහසක් අර ඇති තිම්විලපු සහිත, තැබ සහිත, හැම අයුරින් පිරිපුන් දෙවි සක්රුවන පහල වේ ද, හෝ තෙමෙම සක්විති රජ වේ යැ’යි මෙය මා විසින් අසන ලදී. මම සක්විති රජ වත්තෙම ඔද්‍යායියායි.

5. මහජෙනි, ඉක්බිති මුරධාණිපික්ත වූ ඒ කැන් රජ තෙමෙම පුනාස්ථාන් තැහැ, උතුරු සඳහා එකස් ගොට පෙරවැටු, වම අතින් කොංචිය ගෙනා, ‘හුවන් වතුරත්තාය පෙරෙල් වා, හටත් වතුරත්තාය දියාවන් දිනා ව’යි දකුණුතින් සක්රුවනට දිය ඉස්සයේ ය. මහජෙනි, එ කලැ ඒ සක්රුවන පරර දෙසට පෙරවිලිණ. සක්විති රජ ද සිවුරහ සයන් හා එය අනුව ම ගියේ ය. මහජෙනි, යම් පෙදෙසක සක් රුවන පිහිටියේ ද, සක්විති රජ එ තන්හි සිවුරහ සයන් හා දුසුම් ගත්තේ ය. මහජෙනි, පෙර දෙසැ යම් පිළිමල් රජ කොනෙක් වුදු ද, ඔහු සක්විති රජ දු කර එහි පිහිටි, ‘මහරජුනි, වතින්තා, මහරජුනි, ඔබ මෙහි වැඩි නියා යහපත. මහරජුනි, මේ සියල්ල ඔබ සතු ය. මහරජුනි, අපට අනුශාසන කරන්නා’යි කිහි.

එ විට සක්විති රජ ඔවුන් බණවා,

“ප්‍රාණවධ නො කටයුතු. අයිත්තාන් නො කට යුතු. කාමයන්හි වරදවා නො හැයිරියැ යුතු, මුසවා නො බිජියැ යුතු, මත් පැන් නො පියැ යුතු, තමන් සතු ද පරිහෙළිග කළ පරිදි ම දහුමෙන් පරිහෙළිග කරවු”යැයි මෙයේ යුතු යි.

මහජෙනි පෙර දෙසැ යම් පිළිමල් රජ කොනෙක් වුදු ද, ඔහු සක්විති රජට අනුකූල වූහ.

මහජෙනි, ඉක්බිති සක්රුවන පෙරදිගැ වුදු විද ගොඩ තැගැහු දකුණු දිගට පෙරවිලිණ.. දකුණු දිග යම් පිළිමල් රජ කොනෙක් වුදු ද, ඔහු සක්විති රජට අනුකූල වූහ.

මහජෙනි, ඉක්බිති ඒ සක්රුවන දකුණු දිග වුදු විද ගොඩ තැගැහු පැයිම දිගට පෙරවිලිණ. එය අනුව ම සක්විති රජ සිවුරහ සයන් හා ගියේ ය. මහජෙනි, යම් පෙදෙසක දෙවි සක්රුවන පිහිටියේ ද, සක්විති රජ එහි සිවුරහ සයන් හා ලැගුම් ගත්තේ ය. මහජෙනි, පැයිම දිගැ යම් පිළිමල් රජ කොනෙක් වුදු ද, ඔහු සක්විති රජ කර එහිටි, ‘මහරජුනි, වතින්තා, මහරජුනි, ඔබ වැඩි යේ යහපත. මහරජුනි, මේ සියල්ල ඔබ සතු ය. මහරජුනි, අනුශාසන කරන්නා’යි කිහි.

රාජ්‍ය විකෙනුවෙන් එවමාහ:

පාලෙනු නා හන්තැබිඩා, අදින්න නාදතැබිං, කාමලපු මිවිජ, නා වරිතැබිඩා, මූසා නා භායිතැබිඩා, මරුත් නා පාතැබිං, යටු ගුත්තක්වූ ගුණුරුතාන්තී. ගය ගො පත් සික්කලේ ප්‍රජ්‍යමාය දිකාය පටිරාජ්‍යනා, තෙත රැක්කාය, වක්කවත්තිසා අනුයුත්තයි¹ දැහැසුං.

අට ගො කා හිසඩලව වක්‍රකරනන්. ප්‍රතිම. සමුද්‍ර. අපේක්ෂාගාහින්ව පවතුනුයෙන්වා උත්තර. දිස්. පවතන්, අනිදේව රාජු වක්‍රවතන් සඳයී. ව්‍යුරුදිසිනියා ගෙන්නය. යහෝ. ගො පන හිසඩලව පදන්සය දික්කා. වක්‍රකරනන්. පත්‍රවාසියි, තත්ව රාජු වක්‍රවතන් වාස. උපගණ්ඩී සඳයී. ව්‍යුරුදිසිනියා ගෙන්නය. ගෙ ගො පන හිසඩලව උත්තරාය දිසාය පටිරාජුනෙනු තෙ රාජුනා. වක්‍රවතන්. උපගධිකීස්ව; එව්‍යාහාපු: එහි ගො මහාරාජ, සට්‍රියන්. තෙ මහාරාජ, ස කළනු මහාරාජ, අනුසාස මහාරාජු'න්. රාජු වක්‍රවතන් එව්‍යාහාපු: පාලණ නා ඡන්නාබැඩා, අදික්කත. නාදත්තබැඩා, කාලමපු මිව්‍යා නා වරිතබැඩා, මූස නා යායිතබැඩා, මජ්‍ර. නාපාතබැඩා., යථාග්‍රහනක්ද ගුණුදරා'න්.

යෙ බො පන සිසුවට උත්තරාය දිසාය පටිරාජ්‍යන්හා තේ රැකිස්සු වක්කවත්තී සා ආදුපුත්‍ර අභේගු.

6. අට බොත්. හිඛලවී වක්කරසානා. සමුද්‍රපරියනා. පයිලි³ අතිවිෂේෂිතාත්මක රාජ්‍යයාත්මක පවතාගනු ලබන රැකිසේ වක්කවීන් සහ අනෙකුපුරුදාලාරෝ අප්පකරණයටමූලිබේ⁴ දැක්වායාන්. මෙකකුද අධ්‍යාපි, රැකිසේ වක්කවීන් සහ අනෙකුපුරුදාලාරෝ උරසායයමානා. -ප-

දුනීයා පි බො හිසඩවේ රාජා වක්‍රාච්චත්ති -පෙ- තත්ත්‍යා පි බො හිසඩවේ රාජා වක්‍රාච්චත්ති -පෙ- වඩුනෝ, පි බො හිසඩවේ රාජා වක්‍රාච්චත්ති -පෙ- පැහැදිලිමා පි බො හිසඩවේ රාජා වක්‍රාච්චත්ති -පෙ- ජලධා පි බො හිසඩවේ රාජා වක්‍රාච්චත්ති -පෙ- සත්තාමා පි බො හිසඩවේ රාජා වක්‍රාච්චත්ති බුදුනුතා. වස්‍යනා. බුදුනුතා. වස්‍යනාත්තා. බුදුනුතා. වස්‍ය සහස්‍යනා. අවවියනා අක්‍රූදාතර. පුරිස. ආම්ලන්තයි: යද නඩ. අලෙහා පුරිස පරෙක්කයායි දිඛුබ. වක්‍රාච්චත්තා. ඔසස්කිත. යානා වූතා, අට මේ ආරෝ-වේයුයි නි. ‘එච්. දේවා’නි බො හිසඩවේ සො පුරිසා රංස්කූසු වක්‍රාච්චත්තිය පවත්වයායි. අදාළයා බො හිසඩවේ සො පුරිසා බුදුනුතා. වස්‍යනා. බුදුනුතා. වස්‍යනාත්තා. බුදුනුතා. වස්‍යසහස්‍යනා. අවවියනා දිඛුබ. වක්‍රාච්චත්තා. ඔසස්කිත. යානා වූතා, දිස්වානා යෙනා රාජා වක්‍රාච්චත්ති තෙතුපසඩකාලී, උපසඩකාලීන්වා රාජානා. වක්‍රාච්චත්ති. එකදෙවාව: යගෙක ගෙවා රානෙයුයායි දිඛුබිනෙනා වක්‍රාච්චත්තා. ඔසස්කිත. යානා වූත්තයි.

1. ഫുഡ്‌ഹൗസ് (ഉൽക്ക.)
 2. അഫേഷ് (AFS)
 3. പാർട്ടീസ് (ഉൽക്ക.)

- #### 4. ද්‍රව්‍යකරණපදිංචී (සිංහල)

එ වැටු සක්විනි රජ,

‘ප්‍රාණවිධ තො කළ පුතු, අධිනාදන් තො කළ පුතු. කාමලීරූපාර තො කළ පුතු, මුස්වා තොවිණියැ පුතු, මත් පැත් තො පියැ පුතු. තමන් පරිශේෂ කළ රට එ පරිද්දන් ම පරිහොග කරවු’ යැයි මෙසේ කිය. මහජනි, පැයිම දිගැ යම පිළිමල් රජ කොනොක් වූපු ද, ඕහු එ සක්විනි රජ් අනුව යන්නෝ වූහ.

මහජනි, ඉක්බිත්තෙන් එ සක්රුවන පැයිම මුහුද වැද ගෙයි නැග, උතුරු දෙසට පෙරෙමිණ. සක්විනි රජ ද එය අනුව ම සිවුරහ සෙන් හා හිමියේ ය. මහජනි, යම පෙදසක දෙව සක්රුවන රුදුණේ ද, සක්විනි රජ සිවුරහ සෙන් හා එහි වාසයට එලුණියේ ය. මහජනි, උතුරු දිගැ යම පිළිමල් රජ කොනොක් වූපු ද ඕහු සක්විනි රජ්පු කර එලුණි, ‘මහරජුනි, වඩින්න. මහරජුනි, ඔබ වැඩි සේ යහපත. මහරජුනි මේ හැම ඔබ සතු ය. මහරජුනි, අනුගාසන කළ මැත්තවැ’යි කිහි. සක්විනි රජ තුවින් බණවා:

‘ප්‍රකිවා තො කළ පුතු, අධිනාදන් තො කළ පුතු, කාමයන්හි වරදවා තො හැඩිරියැ පුතු, මුස්වා තො බිණියැ පුතු, මත්පැත් තො පියැ පුතු, වැළදු පරිදි ම සිය රට වළදවු’ යැයි මෙසේ කිය.

මහජනි, උතුරු දෙසැ යම පිළිමල් රජ කොනොක් වූපු නම, ඕහු සක්විනි රජ්පු අනුවැ යන්නෝ වූහ.

6. මහජනි, ඉක්බිත්තෙන් එ සක්රුවන මුහුදුනිල පොලුව දිනා, එ රජදහනට ම පෙරරා අවුත්, සක්විනි රජ්පු ගේ ඇතොවුර බෙලවත්තෙයේ, ඇතොවුර දෙරු පුක්ති පසිඳිනා හැඳු අක්දරියෙහි අකුර ගැසුවාක් මෙන් සිටියේ ය...

මහජනි, දෙවිනි සක්විනි රජ ද... තෙවිනි සක්විනි රජ ද... සතර ටැනි සක්විනි රජ ද... පස්විනි සක්විනි රජ ද... සවිති සක්විනි රජ ද... සත්විනි සක්විනි රජ ද බොහෝ හටුරුදු ගණනක්, බොහෝ හටුරුදු සිය ගණනක්, බොහෝ හටුරුදු දහස් ගණනක් ඇවුමෙන් එක්තර එතින් බණවා, ‘හෙමබ පුරුෂය, තො යම විවිධ දෙව සක්විනි රුවන තුම් තැනින් ඉවත්වී සිටියා, තුම් තැනින් පහ වී සිටියා දුටුයෙහි වී නම, එවිට මට දත්වවැ’යි කිය. ‘එහේ ය, දෙවිනි දි, එ රජ්පු බෙ මුහුදුන් පිළිගන. මහජනි, ගේ පුරිස තෙම බොහෝ හටුරුදු ගණනක්, බොහෝ හටුරුදු සිය ගණනක්, බොහෝ හටුරුදු දහස් ගණනක් ඇවුමෙන් දෙව සක්රුවන තුම් තැනින් ඉවත්වී වූවා, පහ වී සිටියා දිටිය. දක, සක්විනි රජ් කර එලුණි, ‘දෙවිනි, දානගන්න, ඔබ ගේ දෙව සක්රුවන ඉවත් විය, තුම් තැනින් පහ වියැ’යි සැල කෙලෙයේ ය.

7. අට බො හිස්බලේ රාජා වකකවිතකී ජෙවඩුපුන් කුමාර.. ආමනෙන්ත්වා එතදෙවාට: “දිඛිං කිර මේ තාත කුමාර වකකරතනා. බිසකක්කින්. යානා යුත්. සූත්. බො පන මේ ත්. යස්ස රැඳුස්, වකකවිතකීස්ස දිඛිං. වකකරතනා. බිසකක්කින් යානා වවත්, නාදුන් තෙන රඟුස්, විර. ඒවිතබේ. ගොන්’ත්. ණක්කා ගො පන මේ මානුසිකා කාමා, සමයා’දුන් මේ දිඛිං කාමේ පරියයිතු. එහි න්. තාත කුමාර, ඉම. සමුද්‍රපරියතනා. පයලි. පටිප්පේ, අහු. පන කෙසම්සු. බිභාරෝත්වා කාසායාන් වින්දාන් අව්‍යාද්‍යන්වා අයාරස්මා, අනාගාරිය. පබිලිස්සාම්”ත්. අට බො හිස්බලේ රාජා වකකවිතකී ජෙවඩුපුන් කුමාර. සාමුක්. රැප්පේ සම්සුයායිත්වා, කෙසම්සු. බිභාරෝත්වා කාසායාන් වින්දාන් අව්‍යාද්‍යන්වා අයාරස්මා, අනාගාරිය. පබිලි. සත්‍යාහපබිජිතත ගො පන හිස්බලේ රාජියිලිය දිඛිං. වකකරතනා. අන්තරදායි. අට බො හිස්බලේ අක්‍රුතරෝග පුරිසා -පෙ- අන්තරහිතතක්. අට බො හිස්බලේ රාජා බහතියා මුද්‍යාලියිමෙකා දිඛිං වකකරතනා අන්තරජිතක අනාකාමලනා අහොයි, අනාකාමනකාසුල පටිසංවේදයි. තො ව බො රාජියි. උපසඩික්ලිත්වා අරිය. වකකවිතකීවිතනා. පුවිජ්. සො සම්මත-නොව සුද්. ජනපද්. පසායත්. තස්ස සම්මතන ජනපද්. පසායත්. පුවිතනා-පර. ජනපද න පබිතන් යටා ත්. පුවිකානා. රාජ්‍යනා. අරිය වකකවිතකී-වතකා වතකාමානානා.

8. අට බො හිස්බලේ අමව්‍යා පාරිසජ්, ගණකා මහාමතකා අත්‍යිකවධා දෙවාරිකා මහකස්සායිලිතො සහ්යිපත්ත්වා රුහුනා. බහතිය. මුද්‍යාලි-යික්කා. උපසඩික්ලිත්වා, එතදෙවායු: “න බො තෙ දෙව සම්මතන සුද්. ජනපද්. පසායත්. පුවිතනාපර. ජනපද පබිතන් යටා ත්. පුවිකානා. රාජ්‍යනා. අරිය වකකවිතකීවතකා වතකාමානානා. ස.විජ්‍යතක්න් ගො තෙ දෙව විජිතක අමව්‍යා පාරිසජ්, ගණකා මහාමතකා අත්‍යිකවධා දෙවාරිකා වතකාස්සායිලිතො, මයගෙනුව අක්‍රුත, ව, ගය මය. අරිය. වකකවිතකීවත් බාරෝ. ඉඩු න්. දෙව අමතක අරිය. වකකවිතකීවත් පුවිජ්, තස්ස තෙ මය. අරිය. වකකවිතකීවත් පුවියා බ්‍රාකරිස්සාමා”ත්.

ආයුවෙනුදිපරිභාකිකරා,

අට බො හිස්බලේ රාජා බහතියා මුද්‍යාලියිමෙකා අමව්‍යා පාරිසජ් ගණකා මහාමතක අත්‍යිකවධා දෙවාරිකා වතකාස්සායිලිතො සහ්යිපත්ත්වා පුවිතනා. අරිය. වකකවිතකීතකා. පුවිජ්.

7. මහජෙන්, එ කලැ සක්විනි රජ තෙම දෙවුපුන් කුමරභු බණවා, ‘දරුව, මගේ දෙවි සක්රුවන ඉවත් වී ල, තුළු තැනින් පහ වී ල. යම් සක්විනි රජක්පුගේ දෙවි සක්රුවන ඉවත් වේ ද, තුළු තැනින් පහ වේ ද, දත් එ සක්විනි රජුපු විසින් බොහෝ කල් එවත් වියැ හැකි නො වේ’ යැයි මෙය මා විසින් අසන ලද. මිනිසුන් විසින් වින්දුයුතු කාමයෝ මා, විසින් විදුනා ලදහ. දත් දෙවි කම සැපත් සොයන්නාට කල් පැමිණියේ වෙයි. දරුව, කුමාරය, මෙහි එව. මේ මුහුදුනීම පොලොව තෝ අනුහව කරවි. මම් වනාහි කෙහෙ රුවුපු බණවා, කසාවත් හැද, ගිහි ගෙන් පැවිදි බිමට වදනෙම්’ දි කිය. මහජෙන්, ඉක්බිනි සක්විනි රජ තෙම දෙවුපුන් කුමරහට රජයෙහි මොනවට අනුසැය, කෙහෙ රුවුපු බණවා, කසාවත් හැද, ගිහි ගෙන් නික්මැ පැවිදි බිම වති. මහජෙන්, එ රාජර්මිසු පැවිදි වැ සතියක් ගිය කලැ දෙවි සක්රුවන අතුරුදහන් විය. මහජෙන්, එ කල්හි එක්තරා පුරුෂයෙක්...දෙවි සක්රුවන අතුරුදහන් එ යැයි රජහට දත්විය. මහජෙන්, ඉක්බිනි මුහුදා අධිසෙක ලත් එ කැන් රජ තෙම දෙවි සක්රුවන අතුරුදහන් වූ කල්හි නො සතුවූ විය. නො සතුවූ බව පල කෙලේ ය. එහෙත් රාජර්මිසු කරා එලැඹි අරි සක්විනිවත් නො විවාලේ ය. හේ සිය මතයෙන් ම රට පාලනය කෙරෙයි. සිය මතයෙන් ම රට පාලනය කරන ඕහු ගේ දනුවු පසු කලැ අරි සක්විනි වත්හි පවත්නා පෙරසිටි රජුන් ගේ දනුවු සෙයින් නො වැඩින්.

8. මහජෙන්, එ කල්හි ඇමැතියෝ ද රාජපර්හදේහි වූවේ ද ගණකයෝ ද මහාමාත්‍රයෝ ද බල ඇඟිලි ඩිවුනා හස්ත්‍යාචාරයාදිසු ද දෙරමු-පල්සු ද මත්ත්‍රාපිවිසු (ලපදෙස් දෙන්නේ) ද එක් රස් ව මුරධාණිකික්ත කැන් රජුපු කරා එලැඹි “දේවයිනි, ස්වමතයෙන් රට පාලනය කරන ඕබගේ දනුවු පෙරය සිටි අරි සක්විනි වත්හි පැවිනි රජුන් ගේ දනුවු සෙයින් නො වැඩින්. දේවයිනි, යම බඳු වූ අපින් අනායෙන් අරි සක්විනි වත් සින්හිලා දරමෝ ද, එස් වූ ඇමතියෝ ද රාජපර්හදට අයත්සු ද ගණකයෝ ද මහාමාත්‍රයෝ ද අනිකස්ථයෝ ද මත්ත්‍රාපිවිසු ද ඕබ රටු ඇත්හ. එබැවින් දේවයිනි, ඔබ අරි සක්විනිවත් අප විවාරන්න. ඕබ විසින් අරි සක්විනි වත් විවාරණු ලැබූ අප ඕබට එය පවසන්නමෝ වේ ද” දි කිහ.

ආයුෂ පිරිනීම පිළිබඳ කරා

මහජෙන්, ඉක්බින්නේන් එ මුරධාණිකික්ත කැන් රජ ඇමතියන් ද රාජ-පර්හදෙහි වූවත් ද ගණකයන් ද මහාමාත්‍රයන් ද අනිකස්ථයන් ද ද්වාරපාල-යන් ද මත්ත්‍රාපිවින් ද රස් කරවා, අරි සක්විනි වත් විවාලේ ය.

තස්ස තෙ අරියා වකකවතක්වතනා පුටිඛා බ්‍රහ්මරි-පු. තෙසා සූත්‍රා ධ්‍රීමිකා. හිඛා-රක්ඩාවරණගුත්ත් සංවිධි. තො ව තො අධින්ෂනා. ධන-මතුප්‍රායාදැයි අධින්ෂනා. ධනෙ අනුප්‍රායාදැයමානා දුලිදියෝ¹ වෙපුලලමගමායි. දුලිදියේ වෙපුලලා. ගලත අක්‍රුතරෝ පුරිසා පරෙසා. අදින්නා උරයාසඩඩාතා. ආදියි. තමෙනා. අභ්‍යාහෙපු. ගහෙන්වා රෙක්සු බතක්යසා මුද්‍යාහිජිතකසා දෙසක්පු. අයා. දෙව පුරිසා පරෙසා. අදින්නා. උරයාසඩඩාතා. ආදියි'ත්. එව්. වුගෙනා හිඛාවලට රාජා බතක්යා මුද්‍යාහිජිතක්තා පුරිසා. එතදෙවාවා: "සවච. කිර්ත්‍ර. අමෙනා පුරිසා පරෙසා. අදින්නා. උරයාසඩඩාතා. ආදියි?"²'ත්. "සවච. දෙවා'"ත්. "ත්. කි. කාරණා?"³'ත්. "නා හි දෙව ඒවාම්"ත්.

9. අර තො හිඛාවලට රාජා බතක්යා මුද්‍යාහිජිතක්තා තස්ස පුරිසසා ධනමතුප්‍රායාදැයි "ඉම්නා න්. අමෙනා පුරිස ධනෙනා අත්තනා ව ඒවාහි, මාතාපිතතරෝ ව පොසසි, පුත්‍රාදරක්ෂා පොසසි, කමලතෙනා ව පැයාරේහි, සමණප්‍රාස්ථාලෙස්පු උදිගිහික. දක්වීණ. පත්‍රිවිධිපෙහි"සාවගිහික. සුබවිපාක. සඟාස. වත්තන්තිකතන්ති". "එව්. දෙවා'"ත් තො හිඛාවලට සා පුරිසා රෙක්සු බතක්යා මුද්‍යාහිජිතකසා පවච්චෙසායි. අක්‍රුතරෝ ප තො හිඛාවලට පුරිසා පරෙසා. අදින්නා. උරයාසඩඩාතා. ආදියි. තමෙනා. අභ්‍යාහෙපු. ගහෙන්වා රෙක්සු බතක්යා මුද්‍යාහිජිතකසා දෙසක්පු. "අයා. දෙව පුරිසා පරෙසා. අදින්නා. උරයාසඩඩාතා. ආදියි'"ත්. එව්. වුගෙනා හිඛාවලට රාජා බතක්යා මුද්‍යාහිජිතක්තා පු. පුරිසා. එතදෙවාවා: "සවච. කිර ස්. අමෙනා පුරිස පරෙසා. අදින්නා. උරයාසඩඩාතා. ආදියි'"ත්. "සවච. දෙවා'"ත්. "කි. කාරණා?"⁴'ත්. "නාහි දෙව ඒවාම්"ත්. අර තො හිඛාවලට රාජා බතක්යා මුද්‍යාහිජිතක්තා තස්ස පුරිසසා ධනමතුප්‍රායාදැයි "ඉම්නා න්. අමෙනා පුරිස ධනෙනා අත්තනා ව ඒවාහි, මාතාපිතතරෝ පොසසි, පුත්‍රාදරක්ෂා පොසසි, කමලතෙනා ව පැයාරේහි, සමණප්‍රාස්ථාලෙස්පු උදිගිහික. දක්වීණ. පත්‍රිවිධිපෙහි, සාවගිහික. සුබවිපාක. සඟාස. වත්තන්තිකතන්ති". "එව්. දෙවා'"ත් තො හිඛාවලට සා පුරිසා රෙක්සු බතක්යා මුද්‍යාහිජිතකසා පවච්චෙසායි.

අමසාස්පු. තො හිඛාවලට මතුසා: යෙ කිර සා පරෙසා. අදින්නා. උරයාසඩඩාතා. ආදියාතන්, තෙසා. රාජා ධනමතුප්‍රායාදෙන්⁵'ත්. සූත්‍රාතා තෙසා. එතදෙහායි "යනුවා මයලු පරෙසා. අදින්නා. උරයාසඩඩාතා. ආදියාතාමා"⁶'ත්.

1. ධනමතුප්‍රායාදැයි (මණය)
2. දුලිදියා. පාඨ. දුලිදියා. (යායා)
3. ආදියි (යායා)

4. පත්‍රිවිධිපෙහි (මණය)
5. සමණස්පු මුශ්‍රාමණස්පු (මුළුපු)
6. ධනමතුප්‍රායාදෙන් (යායා)

එ රජු විසින් අරි සක්විනි වන් පුරුවුනා ලද ඔහු ඔහුට එය පැවැසුහ. හේ තෙමෙහ ඔවුන් කි බස අසා දැඟීම් රකවල යෙදී ය. වැඩි දිලින්දාට ධිනය නො දුන්නේය. දිලින්දාට ධිනය නො දෙනු ලබන කළේහ දිලිඹ බව විපුලන්වයට පැමිණියෙය. දිලිඹ බව මහන් වැළි ගිය කළේහ එක්තර මිනිසේක් අනුන් සතු නොදුන් දායක් සෞර සිනින් ගත්තේය. මිනිසේසු ඔහු අල්ලා ගත්හ. අල්ලා ගෙන මුදුනැ අධිසේක ලත් ඒ කැත් රජහට ‘දේවයිනි, මේ පුරිස් තෙම මෙර මා සතු නො දුන් දායක් සෞර සිනින් ගත්තේ යැ’යි දක්වූ හ. මහණෙනි, මෙසේ ඔවුන් කි කලැ, මුරධාණිජික්ත ඒ කැත් රජ ‘එමඩා පුරුෂය, සැබෑ ද? ගත් මෙරමා සතු දායක් සෞර සිනින් ගත්තෙහි ද?’යි පුරුවුත. ‘සැබෑව, දේවයිනි’යි හේ කිව. ‘කවර හෙයිනැ?’යි රජ පුරුවුත. “දේවයිනි, දිවි රකිතු නො හැක්කෙමි”යි හේ කිව.

9. මහණෙනි, එක ලැ ඒ මුරධාණිජික්ත කැත් රජ ‘එමඩා පුරුෂය, ගත් මේ ධිනයෙන් තෙමේ ද එවින්වට මා පියන් ද පෝෂිත කරව, අනු දරුවන් ද පෝෂිත කරව, කම් න්ත ද යොදව, මහණුන් තෙරෙහි බමුණුන් තෙරෙහි සගසුවට හිත වූ, සැප විපාක දෙන, පුගතිය පිණිස පවත්නා, මතු මතු බිමිනි පල දෙන දක්ෂිණාව පිහිටුවට යිය, ඒ පුරුෂයාට ධිනය දුන්නේය. මහණෙනි “එසේ ය, දේවයිනි”යි යිය ම ඒ පුරුෂ තෙම ඒ මුරධාණිජික්ත කැත් රජු බස මුදුනින් පිළිගන්නේය. මහණෙනි, අන් එක්තර පුරුෂයෙක් ද මෙරමා, සතු නොදුන් දැ සෞර සිනින් ගත්තේය. මිනිසේසු ඔහු අල්ලා ගත්හ. අල්ලාගෙන මුරධාණිජික්ත කැත් රජහට ‘දේවයිනි, මේ පුරිස් මෙරමා සතු නොදු දැ සෞර සිනින් ගත්තේ යැ’යි දක්වූ. මෙසේ කි කලැ රජ ‘එමඩා පුරිස, ගත් මෙරමා සතු දැ සෞර සිනින් ගතුයෙහි සැබෑ දැ? යිවාලේ ය. ‘සැබෑව දේවයිනි’යි හේ කිව. ‘කවර හෙයිනැ?’යි රජ විවාලේ ය. ‘දේවයිනි, දිවි පවත්වනු නො හැක්කෙමි’යි හේ කිව. මහණෙනි, එකලැ එ රජ ‘එමඩා පුරිස, මේ ධිනයෙන් ගත් තෙමේන් යැපෙව, මා පියන් ද පෝෂිත කරව, අනු දරුවන් ද පෝෂිත කරව, කම් න්ත ද යොදව, මහණ බමුණුන් තෙරෙහි මතු මත්තෙහි පල දෙන, පුගතියට හිත වූ, සග පුව පිණිස පවත්නා දක්ෂිණාව පිහිටුවට, (දත් දෙවි)’යි ඒ මිනිසාට ධිනය දුන්නේය. ‘එසේ ය, දේවයිනි’යි යිය ම හේ පුරිස් තෙම එ රජු බස මුදුනෙන් පිළිගත.

‘හවත්නි, යම කෙනෙක් මෙරමා සතු ධිනය සෞර ගත්තේ ද, ඔවුනට රජ මතම ධිනය දෙන්නේ යැ’යි මිනිසේසු ආසුහ. ඇයිමෙන්, ඔවුනට දුටුන් මෙරමා සතු දැ සෞර ගතුමේ නාම යොහොකු’යි මේ සිත විය.

අඡ ගො, හිසුබවට දැක්කුනරෝ පුරිසා පරෙසා. අදිනුතා උරෝස බිඛාතා. ආදියි. තමෙනා. අණුහේසු. ගෙහෙනා රසෙකු බත්තියසා මූද්‍යාහිජිත්තිසා දෙසෙසු. “අය. දෙවි පුරිසා පරෙසා. අදිනුතා උරෝස බිඛාතා. ආදියි”නි.

එව්. වුගෙනා හිසුබවට රාජා බත්තියා මූද්‍යාහිජිත්තිසා තා. පුරිසා එන්දල්වාවි: “සව්. කිරි ක්‍රි. අමමිකා පුරිසා පරෙසා. අදිනුතා උරෝස බිඛාතා. ආදියි”නි. “සව්. දද්වා”නි. “කි. කාරණා?”නි. “නා ති දෙවි එව්.ම්”නි. අඡ ගො, හිසුබවට රසෙකු බත්තියසා මූද්‍යාහිජිත්තිසා එන්දහොයි: “සව් ගො, අහා. යො යො පි පරෙසා. අදිනුතා උරෝස බිඛාතා. ආදියිසානි, තසා තසා ධිනමුහුපෙදසාම්, එව්ම්ද. අදිනුතාදා. පවතියිසානි. යනුනාහා ඉම. පුරිසා. සුනිසෙයි. නිසෙයියෙයා. මූලෝජ්‍යජ්‍යා. කුරුඡා. සිස්මසා එන්දරා”නි.

10. අඡ ගො, හිසුබවට රාජා බත්තියා මූද්‍යාහිජිත්තිසා පුරිසා ආණාලපයි: “තෙන ති ගෙණු ඉම. පුරිසා. දළුයාය රජ්‍යායා පවතාබාහා. ගාලුබනිනා. බන්ධිනා. බුරමුණු. කරිනා, බරසාරෝන පණවෙන රැඹායා රැඹා. සිඩ්‍යාවතෙකන සිඩ්‍යාවක. පරිනෙනවා දක්වීගෙනුන ආශාරෝන නික්කාලමනා. දක්වීගෙනුන තාගරසා සුනිසෙයි. නිසෙයිදෙර, මූලෝජ්‍යජ්‍යා. කුරුඡා, සිස්මසා එන්දරා”නි. ‘එව්. දද්වා’නි ගො, හිසුබවට තෙ පුරිසා රසෙකු බත්තියසා මූද්‍යාහිජිත්තිසා පටිසුසාතා තා. පුරිසා. දළුයාය රජ්‍යායා පවතාබාහා². ගාලුබනිනා. බන්ධිනා. බුරමුණු. කරිනා, බරසාරෝන පණවෙන රැඹායා³ රැඹා. සිඩ්‍යාවතෙකන සිඩ්‍යාවක. පරිනෙනවා, දක්වීගෙනුන ආශාරෝන නික්කාලමනා,⁴ දක්වීගෙනුන තාගරසා සුනිසෙයි. නිසෙයිදෙසු. මූලෝජ්‍යජ්‍යා. අක.සු, සිස්මසා එන්දි.සු. අමසාසු. ගො, හිසුබවට මනුසා, “යෙ කිරි හො පරෙසා. අදිනුතා. උරෝස බිඛාතා. ආදියනි, තෙ රාජා සුනිසෙයි. නිසෙයිදෙනි, මූලෝජ්‍යජ්‍යා. කුරුඡානි, සිසානි තෙසා. එන්දනී”නි. සුනිතා තෙසා. එන්දහොයි: යනුනා මයමි තීණුනානි සන්ඩානි කාරාපෙසාම්. තීණුනානි සන්ඩානි කාරාපෙනාවා ගෙස. අදිනා. උරෝස බිඛාතා. ආදියිසාම, තෙ සුනිසෙයි. නිසෙයිදෙසාම, මූලෝජ්‍යජ්‍යා. කුරුඡාම, සිසානි තෙසා. එන්දසාමා”නි. තෙ තීණුනානි සන්ඩානි කාරාපෙසු, තීණුනානි සන්ඩානි කාරාපෙනාවා ගාමසාතම්පි උපක්කීම්සු කාතු, තීගම්පි උපක්කීම්සු කාතු, තාගරසාතම්පි උපක්කීම්සු කාතු, පස්දුහනම්පි උපක්කීම්සු කාතු. ගෙස. තෙ අදිනුතා. උරෝස බිඛාතා. ආදියනි, තෙ සුනිසෙයි. නිසෙයිදෙනි, මූලෝජ්‍යජ්‍යා. කුරුඡානි, සිසානි තෙසා. එන්දනී. ඉන් ගො, හිසුබවට අධිනානා. ඔතෙ අනුෂ්‍යපදියමානෙ දැඩිදිය. වෙපුලම්ගමායි. දැඩිදිය වෙපුලම්. ගෙන් අදිනුතාදා. වෙපුලම්ගමායි, අදිනුතාදානෙ වෙපුලම්. ගෙන් සහු. වෙපුලම්ගමායි. පාණානිපානෙ වෙපුලම්. ගෙන් තෙසා. සනුනානා. ආසු පි පරිහායි, වෙශ්‍යානි පි පරිහායි, තෙසා. ආසුනායි පරිහායමානානා. විල්ංඡ්‍යනායි පරිහායමානානා. අයිතිවිසාසහසාසුයානා. මනුසානා. පුත්‍යා වත්‍යාරිසා. විසාසහසාසුයානා. අහෙසු.

1. ඉල්‍යව්. (මරු)

4. රැඹාය රැඹා. (සා)

2. පවතාබාහා. (සා)

5. නික්කාලම (සු. මරු, PPS)

3. පස්දුහනම් (මරු)

6. කාරාපෙයකම (සා)

මහජෙන්ති, එ කල්පි එක්තරා පුරුෂයෙක් මෙරමා සතු දායක් සොරා ගත්තේය. මිනිසුපු ඔහු අල්ල ගත්ත. අල්ල ගෙනා ‘දද්වධිනි, මේ පුරිස් තෙම මෙරමා සතු දැ සොර සිතින් ගත්තේ යැ’ යි රජුහට දක්විය.

‘සැබෑද? තෙය් මෙරමා දාය සොරා ගත්තෙහි දැ?’ යි රජු පුළුවුන. ‘එසේ යැ දද්වධිනි’ යි හේ කිය. ‘කවිරහුධින් දැ?’ යි රජු පුළුවුන. ‘දද්වධිනි, දිරි පැවැත්වීය නො හැක්කෙමි. එ හෙයිනා’ යි හේ කිවි. එ විට ‘මෙරමා සතු දාය සොරා ගත්තා ගත්තා භැම එකකුට ම මම ධිනාය අන්තෙම විම නාම මෙසේ මේ නොදුන් දැ සොරා ගැන්ම වැඩිහිත්තේය. මේ මිනිසා යලි අධිනාදන් නො කළ හැකි වන සේ කළෙම් නාම, මුලින් ම සිදැනුයෙම් නාම, මොඩු ගෙ හිස සිදැනුයෙම් නාම යෙහෙකු’ යි එ රජුහට මේ සිති විය.

10. මහජෙන්ති, ඉක්වින්තොන් ඒ මූර්ධාණිපික්ත ක්ෂේත්‍රිය රාජ තෙම ‘සගයෙනි, එසේ වි නාම, තෙපි මේ මිනිසා දැඩි රහුනින් දේ අත් පිටව නොව තරයේ බැඳ, කරයෙන් හිස පුළුවු කොට, රජ හඩ ඇති පණ බෙර හඩින් පුක්ත නොව විරියට මංසන්ධියෙන් මංසන්ධියට ගෙනා ගොස, දකුණු දෙරින් නික්මවා, තුවරට දකුණු දික්හි දී යලි වරද නො කළ හැකි සේ කරවු, මුලින් ම සිදීම කරවු, මොඩු හිස සිදිවු’ යැ යි ඇණුවිය. මහජෙන්ති, ඒ පුරුෂයෙක් ‘එසේ ය, දද්වධිනි’ යි කියා ම එ රජු යිස මුදුනින් පිළිගෙන, ඒ මිනිසා දැඩි රහුනින් දෙහෙත් පිටව නොව තරයේ බැඳ කරයෙන් හිස පුළුවු කොට, රජ හඩ ඇති පණ බෙරින් පුක්ත නොව තෙනා පිළියට, මංසන්ධියෙන් මංසන්ධියට පමුණුවා, දකුණු දෙරින් නික්මවා, තුව රට දකුණු දිගැදි යලි වරදක් නො කළ හැකියකු කළහ, ඔහු මුලින් සිදැනුහ, ඔහු හිස සිදැනුහ. මහජෙන්ති, ‘යම් කෙනෙක් මෙරමා සතු නොදුන් දැ ගතිත් නාම, රජුහු ඔවුන් යලි එඛු වරදක් නො කළ හැකි වන සේ කරනි යි, ඔවුන් මුල් සිදුමෙන් සිදිනි යි, ඔවුන් හිස සිදැලන්’ යි මිනිසුපු ඇසුහ. ඇසුහමෙන් ඔවුනට අපින් තිපුණු ආපුද කරවන්නාමෝ නාම, තිපුණු ආපුද කරවා, යම් කෙනෙකුන් සතු නොදුන් දැ, ගැන්මෝ නාම, ඔවුන් දිවි තොර කරන්නාමෝ නාම, මුලින් සිදැලන්නාමෝ නාම, ඔවුන් හිස සිදැලන්නාමෝ නාම මැනුවැ’ යි මේ සිති විය. ඔහු තිපුණු අවි කැරැදිහ. තිපුණු අවි කරවා, යම් වොලල් ගත්තට ද පටන් ගත්ත, තියෙෂාම වොලල් ගත්තට ද පටන් ගත්ත. තුවරවල් වොලල් ගත්තට ද පටන් ගත්ත. මේ පැහැරීම කරන්නට ද පටන් ගත්ත. ඔහු ගත්තෙනුන් සතු දැ සොරා ගතිත් දැ, ඔවුන් දිවි තොර කෙරෙන්, මුලින් සිදීම කෙරෙන්, ඔවුන් හිස සිදින්. මහජෙන්ති, මෙසේ දිලින්දනට ධිනාය දෙනු නො ලබන කල්පි දිලිනු බව වැඩිමට ගියේ ය. දිලිනු බව වැඩිමට ගිය කල්පි නොදුන් දැ සොරා ගැන්ම වැඩිමට ගියේ ය. නොදුන් දැ සොරා ගැන්ම වැඩිමට ගිය කළ අවි දැරීම වැඩිමට ගියේ ය. අවි දැරීම වැඩිමට ගිය කල්පි ප්‍රාණසාතය වැඩිමට ගියේ ය. ප්‍රාණසාතය වැඩිමට ගිය කල්පි ඒ සත්වයන්ගේ ආපුඡ ද පිරිහිණ, වර්ණය ද පිරිහිණ. අසුදහසක් හුවරදු ආපුඡ ඇති, ආපුඡයන් ද පිරිහෙන, වර්ණයන් ද පිරිහෙන මිනිසුන් ගේ දරුවෙන් හුවරදු සත්වයක් ආපුඡ ඇත්තෙක් වුහ.

11. වත්තාරිස්-වස්සසහස්‍රායුකෙපු හික්බවේ මත්‍යාසයාපු අක්‍රූතිරෝ පුරිසා පරෙසා අදිනා උරෝසභවාතා ආදියි. තමෙනා අගහමෙපු, ගහෙනා රස්සු බත්තියසක මුද්‍රාහිජිත්තාසක දස්සාපු. “අය දෙව පුරිසා පරෙසා අදිනා උරෝසභවාතා ආදියි” ති. එව්. වුමෙනු හික්බවේ රාජු බත්තියා මුද්‍රාහිජිත්තා තු. පුරිස්-එක්දවාව; “සවට්. කිර නි. අමණා පුරිස පරෙසා අදිනා උරෝසභවාතා ආදියි?” ති. “න හි දෙවා” ති සමපරානමුසා අභායි. ඉති බො හික්බවේ අධ්‍යානානා ධනෙ අනැතුපරිදිය-මානෙ දැලීදිය. වෙපුලලුමගමායි. දැලීදිය වෙපුලලු. ගතේ අදින්තාදානා වෙපුලලුමගමායි. අදින්තාදානා වෙපුලලු. ගතේ සහ්. වෙපුලලුමගමායි. සහ් වෙපුලලු. ගතේ පාණාත්‍රිපාතො වෙපුලලුමගමායි. පාණාත්‍රිපාතො වෙපුලලු. ගතේ මුසාවාදේ වෙපුලලුමගමායි මුසාවාදේ වෙපුලලු. ගතේ තෙස්. සත්තානා. ආයු පි පරිහායි, විණෝණු පි පරිහායි, තෙස්. ආයුනා පි පරිහායමානානා. වෙණුණා පි පරිහායමානානා. වත්තාරිස්-වස්සසහස්‍රායුකෙපු පුත්තා අගහපු. විස්ත්‍රිවස්සසහස්‍රායුකෙපු හික්බවේ මත්‍යාසයාපු අක්‍රූතිරෝ පුරිසා පරෙසා අදිනා. උරෝසභවාතා. ආදියි. තමෙනා අක්‍රූතිරෝ පුරිසා, රස්සු බත්තියසක මුද්‍රාහිජිත්තාසක ආරෝවෙයි: “ඉත්ත්තානාමා දෙව පුරිසා, පරෙසා අදිනානා. උරෝසභවාතා. ආදියි” ති පෙපුක්‍රූමකායි. ඉති බො හික්බවේ අධ්‍යානානා. ධනෙ අනැතුපරිදියමානෙ දැලීදිය. වෙපුලලුමගමායි. දැලීදිය වෙපුලලු. ගතේ අදින්තාදානා. වෙපුලලුමගමායි. අදින්තාදානා වෙපුලලු. ගතේ සහ්. වෙපුලලුමගමායි. සහ් වෙපුලලු. ගතේ පාණාත්‍රිපාතො වෙපුලලුමගමායි. මුසාවාදේ වෙපුලලු. ගතේ පිසුණු වාචා වෙපුලලුමගමායි. පිසුණුය වාචාය වෙපුලලු. ගතාය තෙස්. සත්තානා. ආයු පි පරිහායි විණෝණු පි පරිහායි තෙස්. ආයුනා පි පරිහායමානානා. වෙණුණා පි පරිහායමානානා. විස්ත්‍රිවස්සසහස්‍රායුකෙපු පුත්තා අගහපු. දස්වස්සසහස්‍රායුකෙපු පුත්තා අගහපු.

12. දස්වස්සසහස්‍රායුකෙපු හික්බවේ මත්‍යාසයාපු එකිද්. සත්තා ව අණ්ඩවතෙනා හොතාන්, එකිද්. සත්තා දුඩු අණ්ඩු. තත් යෙ ගතේ සත්තා දුඩු අණ්ඩු ගතේ ව අණ්ඩවතෙනා සතෙනා අභිජ්‍යායනානා පරෙසා. දෙරසු ටාරිතානා. ආපරෝ-සු. ඉති බො හික්බවේ අධ්‍යානානා. ධනෙ අනැතුපරිදියමානෙ දැලීදිය. වෙපුලලුමගමායි, දැලීදිය වෙපුලලු. ගතේ -පෙ- කාමෙපු මිව්‍යාචාරෝ වෙපුලලුමගමායි, කාමෙපු මිව්‍යාචාර වෙපුලලු. ගතේ තෙස්. සත්තානා. ආයු පි පරිහායි විණෝණු පි පරිහායි. තෙස්. ආයුනා පි පරිහාය-මානානා. විණෝණා පි පරිහායමානානා. දස්වස්සසහස්‍රායුකෙපු පුත්තා අගහපු. පක්‍රිවස්සසහස්‍රායුකෙපු පුත්තා අගහපු.

11. මහජෙන්, සතලිස් දහසක් හටුරුදු ආපු ඇති මිනිසුන් අනුරෝධ එක්තරා පුරුෂයෙක් අනුන් සතු තොදුන් දැයක් සෞරා ගත්තේ ය. මිනිසු බහු අල්ලා ගත්හ. අල්ලා ගෙන මුරධාණික්ත කැන් රජහට ‘දේවයිනි, මේ පුරිස් තෙම මෙරමා සතු දී සෞරා ගත්තේ’ යි යි දැක්වුහ. මහජෙන්, ඔවුන් එසේ කි කල්හි එ රජ ‘එමඩා පුරිස, තෝ මෙරමා සතු දී සෞරා ගත්තේහි ද? ඒ සැබෑ දී? යි පුළුවුත. ‘දේවයිනි, තැනැ’යි (සෞරා තො ගතිමියි) හේ දහ බොරු කියේ ය. මහජෙන්, මෙසේ දිලින්දාට ධනය තොදෙනු ලබන කලු අධිනාදන් වැඩිමට ගියේ ය. අධිනාදන වැඩිමට ගිය කලු අවි දැරිම වැඩිමට ගියේ ය. අවි දැරිම වැඩිමට ගිය කලු ප්‍රාණවධය වැඩිමට ගියේ ය. ප්‍රාණවධය වැඩිමට ගිය කලු බොරුකිම වැඩිමට ගියේ ය. බොරුකිම වැඩිමට ගිය කලු ඒ සත්වයන්ගේ ආපුහ ද පිරිහිණ, වර්ණය ද පිරිහිණ. ආපුහයන් ද පිරිහෙන, වර්ණයන් ද පිරිහෙන සතලිස්දහසක් හටුරුදු පරමාපු ඇති ඒ මිනිසුන්ගේ දරුවෝ විසිදහස හටුරුදු ආපු ඇත්තේ වූහ. මහජෙන්, විසිදහස හටුරුදු ආපු ඇති ඒ මිනිසුන් අනුරෝධ එක්තරා මිනිසෙක් අනුන් සතු තොදුන් දැයක් සෞරා ගත්තේ ය. එක්තරා පුරුෂයෙක් රජුහට ‘දේවයිනි, මේ නම් පුරුෂය මෙරමා සතු දී සෞරා ගත්තේ යි’යි බහු ඇරඹි කේලාම කිය. මහජෙන්, මෙසේ දිලින්දාට ධනය තො දෙනු ලබන කල්හි දිලිඳු බව වැඩිමට ගියේ ය. දිලිඳු බව වැඩිමට ගිය කලු අධිනාදන් වැඩිමට ගියේ ය. අධිනාදන් වැඩිමට ගිය කලු අවි දැරිම වැඩිමට ගියේ ය. අවි දැරිම වැඩිමට ගිය කලු ප්‍රාණවධය වැඩිමට ගියේ ය. ප්‍රාණවධය වැඩිමට ගිය කලු මුසාවාදය වැඩිමට ගියේ ය. මුසාවාදය වැඩිමට ගිය කලු කේලාම කිම වැඩිමට ගියේ ය. කේලාම කිම වැඩිමට ගිය කලු ඒ සතුන් ගේ ආපුහ ද පිරිහිණ, වර්ණය ද පිරිහිණ. ආපුහයන් ද පිරිහෙන වර්ණයන් ද පිරිහෙන හටුරුදු විසිදහසක් ආපු ඇති ඒ මිනිසුන් ගේ දරුවෝ අටුරුදු දසදහසකට ආපු ඇත්තේ වූහ.

12. මහජෙන්, අටුරුදු දස දහසක් ආපු ඇති මිනිසුන් අනුරෝධ ඇතැම සත්හු වර්ණවත් වෙත්, ඇතැම කොනොක් දුරිණි වෙත්,

‘බහුන් අනුරෝධ ගම සත්ව කොනොක් දුරිණි ද, බහු වැශවත් සත්වයන් දෙය සරාග සිනින් බලන්නාහු, ඒ මෙරමා අනුවත් ගොරෙහි වරදවා හැඳිගෙන බවට පැමිණියහ. මහජෙන්, මෙසේ දිලින්දාට ධනය තො දෙනු ලබන කල්හි දිලිඳු බව වැඩිමට පැමිණියේ ය. දිලිඳු බව වැඩිමට පැමිණි කල්හි ... කාමයන්හි වරදවා හැඳිරිම වැඩිමට ගියේ ය. කාමයන්හි වරදවා හැඳිරිම වැඩිමට ගිය කල්හි ඒ සත්වයන්ගේ ආපුහ ද පිරිහිණ, වැශය ද පිරිහිණ. ආපුහයන් ද පිරිහෙන, වැශයන් ද පිරිහෙන හටුරුදු දස දහසන් ආපු ඇත්තේ වූහ.

13. පක්‍රිච්චසසසසයකුපු හිසකිවේ මනුස්සයු අදා ධමම, වෙපුලලුමගමංපු එරුසා වාචා සම්පූලාපා ව. අවෝසු ධමමසු වෙපුලලුමගමංපු ගත්තු තෙසං සත්ත්‍යනා ආයු පි පරිහායි, වශේණු පි පරිහායි. තෙසං ආයුනාපි පරිහායමානානා. වශේණුනා පි පරිහායමානානා. පක්‍රිච්චසසසසයකුපුකානා. මනුස්සනා. අපෙක්කාවේ අධික්තෙයාවසසසයකුපුකා අපෙක්කාවේ අධික්තෙයාවසසසයකුපුකා පුත්‍ය අභෙසු. අධික්තෙයාවසසසයකුපුකා හිසකිවේ මනුස්සයු අණිජකාව්‍යාපාදු' වෙපුලලුමගමංපු. අණිජකාව්‍යාපාදුපු වෙපුලලුමගමංපු ගත්තු තෙසං සත්ත්‍යනා ආයු පි පරිහායි, වශේණු පි පරිහායි. තෙසං ආයුනා පි පරිහායමානානා. වශේණුනා පි පරිහායමානානා. අධික්තෙයාවසසසයකුපුකානා. මනුස්සනා. වසසසසසයකුපුකා පුත්‍ය අභෙසු. වසසසසයකුපුකා හිසකිවේ මනුස්සයු මිව්‍යාදිවිසි වෙපුලලුමගමාපි. මිව්‍යාදිවිසියා වෙපුලලුමගමාය ගතාය තෙසං සත්ත්‍යනා ආයු පි පරිහායි, වශේණු පි පරිහායි. තෙසං ආයුනා පි පරිහාය මානානා. වශේණුනාපි පරිහායමානානා. වසසසසසයකුපුකානා. මනුස්සනා. පක්‍රිච්චසසත්තාපුකා පුත්‍ය අභෙසු. පක්‍රිච්චසසත්තාපුකා හිසකිවේ මනුස්සයු තෙයා ධමම, වෙපුලලුමගමංපු අධිමරාගා විසමලෙළාගා මිව්‍යාධමෙමා. තීසු ධමමසු වෙපුලලුමගමංපු ගත්තු තෙසං සත්ත්‍යනා. ආයු පි පරිහායි, වශේණුනාපි පරිහායි. තෙසං ආයුනා පි පරිහායමානානා. වශේණු වසසසත්තාපුකානා. මනුස්සනා. අපෙක්කාවේ අධික්තෙයාවසසසත්තාපුකානා. අපෙක්කාවේ අධික්තෙයාවසසසත්තාපුකා අභෙසු. අධික්තෙයාවසසසත්තාපුකා අභෙසු අභෙසු හිසකිවේ මනුස්සයු ඉමෙ ධමම, වෙපුලලුමගමංපු අමතෙකායාතා අපෙක්කායාතා අසාම්ප්‍රදාතා අමුණම්ප්‍රදාතා නාඛුලෙරෙට්වයාපවායිනා.

14. ඉති බො හිසකිවේ අධිනානා. ධන අනෙකුප්‍රදීයමානා දැලිදියා වෙපුලලුමගමාපි, දැලිදියා වෙපුලලුමගමංපු ගත්තු අදින්කාදනා. වෙපුලලුමගමාපි. අදින්කාදනා වෙපුලලුමගමංපු ගත්ත සත්‍ය. වෙපුලලුමගමාපි සන්නෑ වෙපුලලුමගමංපි. පාණානිපානා වෙපුලලුමගමාපි. පාණානිපානා වෙපුලලුමගමංපු ගත්ත ලුසාවාදේ වෙපුලලුමගමාපි ලුසාවාදේ වෙපුලලුමගමංපි ගත්ත පිසුණු වාචා වෙපුලලුමගමාපි පිසුණුය වාචා වෙපුලලුමගමංපි පිසුණුය වාචා වෙපුලලුමගමංපි කාමෙසු මිව්‍යාවාර වෙපුලලුමගමංපි ගත්ත අදා ධමම, වෙපුලලුමගමංපු එරුසා වාචා සම්පූලාපා ව. අවෝසු ධමමසු වෙපුලලුමගමංපු ගත්තු අණිජකාව්‍යාපාදු' වෙපුලලුමගමංපු, අණිජකාව්‍යාපාදුපු වෙපුලලුමගමංපු

1. අණිජකාව්‍යාපාදු (PDA)

13. මහජනී, පත්දහසක් හටුරුදු ආපු ඇති මිනිසුන් අතුරෙහි පරැශ වචනය ද සම්පූලාපය ද යන දේ අකුසල් වැඩිමට ගිය කළේ ඒ සත්වයන් ගේ ආපු ද පිරිහිණ, වෑශය ද පිරිහිණ. ආපුඡයෙන් ද පිරිහෙන වෑශයෙන් ද පිරිහෙන, හටුරුදු පත්දහසක් ආපු ඇති මිනිසුන්ගේ ඇතැම දරුවේ හටුරුදු දෙදහස පත්සියක් ද ඇතැම දරුවේ හටුරුදු දෙදහසක් ද ආපු ඇත්තේ වූහ. මහජනී, හටුරුදු දෙදහස පත්සියක් ආපු ඇති මිනිසුන් අතුරෙහි අභිඛාවත් ව්‍යාපාදයන් යන දේ අකුසල් දහම් වැඩිමට පැමිණියහ. අභිඛාව ව්‍යාපාදයන් වැඩිමට ගිය කළේහි ඒ සත්වයන්ගේ ආපු ද පිරිහිණ, පෑහිය ද පිරිහිණ. ආපුඡයෙන් ද වෑශයෙන් ද පිරිහෙන ඒ වර්ෂ දෙදහස පත්සියක් ආපු ඇති මිනිසුන්ගේ දරුවේ වර්ෂ දහසක් ආපු ඇත්තේ වූහ. මහජනී, වර්ෂ දහසක් ආපු ඇති මිනිසුන්ගේ ඇතැම දහසක් ආපු ඇත්තේ වූහ. මහජනී, වර්ෂ දහසක් ආපු ඇති මිනිසුන්ගේ අතුරෙහි මිත්‍යාධ්‍යවීජ වැඩිමට ගිය කළේ ඒ සතුන් ගේ ආපුඡ ද පිරිහිණ, වෑශය ද පිරිහිණ. ආපුඡයෙන් ද පිරිහෙන, වෑශයෙන් ද පිරිහෙන, වර්ෂ දහසක් ආපු ඇති ඒ මිනිසුන්ගේ දරුවේ හටුරුදු පත්සියක් ආපු ඇත්තේ වූහ. මහජනී, හටුරුදු පත්සියක් ආපු ඇති මිනිසුන් අතුරෙහි අධිරෝ රාගය ද විෂම ලෝහය ද මිත්‍යාධ්‍යවීජ ද යන තුන් අකුසල ධර්මයෝ වැඩිමට ගියහ. ඒ තුන් අකුසල ධර්මයන් වැඩිමට ගිය කළේහි, ඒ සත්වයන් ගේ ආපුඡ ද පිරිහිණ, වෑශය ද පිරිහිණ. ආපුඡයෙන් ද පිරිහෙන, වෑශයෙන් ද පිරිහෙන පත්සියක් හටුරුදු ආපු ඇති ඒ මිනිසුන් ගේ ඇතැම දරුවේ දෙයිය පනසක් හටුරුදු ආපු ඇත්තේ වූහ. ඇතැම දරුවේ දෙයියක් හටුරුදු ආපු ඇත්තේ වූහ. මහජනී, හටුරුදු දෙයිය පනසක් ආපු ඇති මිනිසුන් කොරෝ මවට සත්කාර තො කරන බව, පියාට සත්කාර තො කරන බව, මහජනීට ගරු තො කරන බව, බෙමුණනට ගරු තො කරන බව, කුලෙහි වැඩි සිටියනට යටත් පැවැත්තුම් තැනි බව යන මේ ලාමක දහම් වැඩිමට පැමිණියහ.

14. මහජනී, මෙසේ දිලින්දනට ධනය තොදෙනු ලබන කළේහි, දිලිඳු බව වැඩිමට ගියේය. දිලිඳු බව වැඩිමට ගිය කළේහි අදත්තාදනය වැඩිමට ගියේය. අදත්තාදනය වැඩිමට ගිය කළේහි ආපුඩ වැඩිමට ගියේය. ආපුඩ වැඩිමට ගිය කළේහි ප්‍රාණසානය වැඩිමට ගියේය. ප්‍රාණසානය වැඩිමට ගිය කළේහි මුසාවාදය වැඩිමට ගියේය. මුසාවාදය වැඩිමට ගිය කළේහි පිසුණාවාව (කේලාම කීම) වැඩිමට ගියේය. පිසුණාවාව වැඩිමට ගිය කළේහි කාමම්ප්‍රාවාරය වැඩිමට ගියේය. කාමම්ප්‍රාවාරය වැඩිමට ගිය කළේහි පරැශ වචනයන් සම්පූලාපයන් යන දේ අකුසල් වැඩිමට ගියහ. ඒ දේ අකුසල් වැඩිමට ගිය කළේහි, අභිඛාවත් ව්‍යාපාදයන් වැඩිමට ගියහ.

ගතෙපු මිව්‍යාදීවි වෙපුලම්ගමායි මිව්‍යාදීවියා වෙපුලලා ගතාය කළයා ධෙමම, වෙපුලම්ගම්පු අධිමරුගා විසමලලාහා මිව්‍යාධිඛල්, තීපු ධෙමමපු වෙපුලලා ගතෙපු ඉමම ධෙමම, වෙපුලම්ගම්පු අමණෙහා යානා අපෙක්ෂායානා අසාමස්සානා අමුණමස්සානා නකුලෙප්පටධ්‍යාපවා-සිනා ඉමෙපු ධෙමමපු වෙපුලලා ගතෙපු තෙස් සත්‍යනානා ආපු පි පරිභායි, විණෝන්ස්පි පරිභායි තෙස් ආපුනා පි පරිභායමානානා විණෝන්න පි පරිභායමානානා අධික්‍රිතයාව්‍යාප්පනායානා මත්‍යාස්ථානා විසයාතායාප්පනා දූෂණා අභෙපුවා.

දසවසයාපුකෘෂමණය

15. හවිසයන් හික්බලවේ සෞ සමයා යා ඉමෙස් මත්‍යාස්ථානා දෙවසයාපුකා පුත්‍රනා හවිසයන්. දසවසයාපුලකපු හික්බලවේ මත්‍යාස්ථාපු පක්වවයිකා¹ කුමාරිකා දළම්පතෙයා හවිසයන්. දසවසයාපුලකපු හික්බලවේ මත්‍යාස්ථාපු ඉමානි රසානී අන්තරධායියාන්, සෙයාලිදා සපයී තවත්තා තෙලා මධු එළිණිනා ලෙළාණා. දසවසයාපුලකපු හික්බලවේ මත්‍යාස්ථාපු කුදුස්ථා අගෙනා භෞත්‍යනානා² හවිසයන්. සෙයාලාපි හික්බලවේ එතරහි යාලීම-සෞදෙනා අගෙනා භෞත්‍යනානා, එව්‍යෙමව ගො හික්බලවේ දසවසයා-පුලකපු මත්‍යාස්ථාපු කුදුස්ථා අගෙනා භෞත්‍යනානා. හවිසයන්. දසවසයා-පුලකපු හික්බලවේ මත්‍යාස්ථාපු දසකුසලුකම්පරා සර්බනා සබඩා. අන්තරධායියාන්, දසඅනුසලකම්පරා, අතිබ්‍යා³ දිපැයිසයන්. දසවසයා-පුලකපු හික්බලවේ මත්‍යාස්ථාපු කුසලන්හිපි න හවිසයන්. කුතො පන කුසලසය කාරකා. දසවසයාපුලකපු හික්බලවේ මත්‍යාස්ථාපු යෙ තෙ හවිසයන් අමණෙහායා අපෙක්ෂායා අසාමස්සා, අමුණමස්සා න කුලේ ජේව්‍යාපවායිගිනා, තෙ පුරුණා වා හවිසයන් පාස-සා වා. සෙයාලාපි හික්බලවේ එතරහි මතෙනායා⁴ පෙනෙනායා සාමස්සා, මුණමස්සා, කුලේ ජේව්‍යාපවායිගිනා, තෙ පුරුණා වා හවිසයන් පාස-සා වා. දසවසයාපුලකපු හික්බලවේ මත්‍යාස්ථාපු න හවිසයන් මාතා ති වා මාත්‍යාව්‍යා ති වා මාත්‍යාලානී ති වා ආවිරියහරියා ති වා⁵ ගරුනා දරුනා ති වා සම්හදා ලෙළාකා ගම්සයන් යරා අපෙක්ෂා කුකුසුවපුකරා සෞද්‍යායාලා⁶.

1. පෙන්වලම්පිකා (කම)

2. අහගැසාරුනා

3. අන්තරිය (සාර සායා)

4. පුරුණ (සායා)

5. මෙනෙහෙයා (සාරා)

6. 'පිනා තිවා පිදුවිත්' වා ඉත් අධිකා පාලයා සාම්ප්‍රදායිකපු දෙසයන්.

7. දාරා (මිටු)

8. සෞද්‍යායියාලා (මාරා)

අභිජාවයාපාදයන් වැඩිමට ගිය කළේහි මිට්‍රාදුෂ්ථිය වැඩිමට හියේ ය. මිට්‍රාදුෂ්ථිය වැඩිමට ගිය කළේහි අධිරාමරාග විෂමලප්පෙහි මිට්‍රාධර්ම දන තුන් ලාමක ධර්මයෝ වැඩිමට පැමිණියහා. ඒ තුන් දහමුන් වැඩිමට ගිය කළේහි, මවට සත්කාර තොකරන බව, පියාට සත්කාර තොකරන බව, මහජ්‍යනාට ගරු තොකීම, බමුණ්නාට ගරු තොකීම, කුලෙහි වැඩි සිටියනට යටත් පැවැතුම් නැති බව අන මේ පාපධර්මයෝ වැඩිමට ගියහ. මේ පාපධර්මයන් වැඩිමට ගිය කළේහි, ඒ සත්වයන් ගේ ආසුජ ද පිරිහිණ, වශේය ද පිරිහිණ. ආසුජයෙන් ද පිරිහෙන, වශේයෙන් ද පිරිහෙන හුවුරුදු ගෙයියපනසක් ආසු ඇති මිනිසුන්ගේ දරුවේ හුවුරුදු සියයක් ආසු ඇත්තෙය් වූහ.

15. මහජනී, මේ මිනිසුන් හේ දරුවේ යම් කළක දය හටුරුදා පරමාපු ඇත්තේ වෙත්ද, එසේ වූ කාලයෙක් වන්නේ ය. මහජනී, දැව්වස් ආපු ඇති මිනිසුන් අතුරෙහි, පස් හැවිරිදී කුමරෙයේ පතිකුලයට යුමට සුදුසු වන්නාය. මහජනී, දැවර්ණාපුජ්ක මිනිසුන් අතුරෙහි ශිනෙල් වෙබරු තලනෙල් මී සකුරු ප්‍රාණ යන මේ රසයේ අතුරුදහන් වන්නාය. මහජනී, දැවර්ණාපුජ්ක මිනිසුන් අතුරෙහි කුදාසක ධාත්‍යය (භමු) බොසුන් අතුරෙහි අපු වන්නේ ය. මහජනී, දින් මස සහිත හැල් සාල් බත මිනිසුන් හේ පිළිගැන්ම පරිදී බොසුන් අතුරෙහි අපු වේද, එසේ ම දැව්වස් ආපු ඇති මිනිසුන් කෙරෙහි කුදාසක ධාත්‍යය (භමු) බොසුන් අතුරෙන් අපු වන්නේ ය. මහජනී, දින් මස සහිත හැල් සාල් බත මිනිසුන් හේ පිළිගැන්ම පරිදී බොසුන් අතුරෙහි අපු වේද, එසේ ම දැව්වස් ආපු ඇති මිනිසුන් කෙරෙහි කුදාසක ධාත්‍යය (භමු) බොසුන් අතුරෙන් අපු වන්නේ ය. මහජනී, දය වස් ආපු ඇති මිනිසුන් අතුරෙන් දැකුණු කරම්පරෙයේ හුම ලෙසින් ම අතුරු දහන් වන්නාය. දය ආකුණු කරම්පරෙයේ ඉතා ම දින් වන්නාය. මහජනී, දැවර්ණාපුජ්ක මිනිසුන් කෙරෙහි කුණු යායනා නම පවා නො වන්නේ ය. කුසල් කරන්නොක් කොයින් වේද? මහජනී, දැවර්ණාපුජ්ක මිනිසුන් අතුරෙහි යම් කොනොක් මවට ගරු නො කරනුවේ, පියාව ගරු නො කරනුවේ, මහජනාට ගරු නො කරනුවේ, බමුණාට ගරු නො කරනුවේ, කුලයි වැඩි සිටියනාට යටත් පැවැතුම් නැත්තේ වෙත්ද, ඔහු පුරුෂ ද ප්‍රයාසය්ද වන්නාය. මහජනී, මෙ කළු මව කෙරෙහි මොනොවට පිළිපදනාසු, පියා කෙරෙහි මොනොවට පිළිපදනාසු, මහජන් කෙරෙහි මොනොවට පිළිපදනාසු, මහජන් කෙරෙහි මොනොවට පිළිපදනාසු, බමුණාන් කෙරෙහි මොනොවට පිළිපදනාසු, කුලයි වැඩි සිටියනාට යටත් පැවැතුම් ඇතියාසු යම්දේ පුරුෂන් ප්‍රයාසය්ද වෙත්ද, මහජනී, එසේ ම දැවර්ණාපුජ්ක මිනිසුන් අතුරෙහි යම් කොනොක් මව කෙරෙහි මොනොවට නො පිළිපදනාසු ද, පියා කෙරෙහි මොනොවට නො පිළිපදනාසු ද, මහජන් කෙරෙහි මොනොවට නො පිළිපදනාසු ද, බමුණාන් කෙරෙහි මොනොවට නො පිළිපදනාසු ද, ඔහු පුරුෂ නැතියාසු ද, ඔහු පුරුෂ ද ප්‍රයාසය්ද වන්නාය. මහජනී, දැවර්ණාපුජ්ක මිනිසුන් කෙරෙහි මැණියෝ යැයි හෝ පුළු මැණියෝ දි හෝ නැත්දැණියෝ දි හෝ ඇදුරු බිරින්ද දි හෝ පුළු පිය දෙවුමිය ආදින්ගේ බිරියෝ දි කිය හෝ (හැඟීමෙක්) නො වන්නේ ය. එත්වේ බැවෙළිවේ කුකුලෝ පුරුෂ බල්ලෝ කැණකිල්ල යම්ද, එසේ ම ලෝවැසි තෙමේ (කුලපිමාව බිඳු) මිශ්‍රණාවට යන්නේ ය. (කුල පිරින් නොතකා ඔවුන් පාවාගන්නාය.)

16. දසවස්සාපුලකුපු හික්කිටට මතුළස්සු තෙසා. සත්‍යානා. අක්‍රූඩ-මක්‍රූඩමහි නිශේබා ආසාතො පවුවුපවිධිතො හට්ස්සන්, නිශේබා බ්‍රාපාදේ, නිශේබා මතොපදෙසා, නිශේබා වධකවිතා. මාතු පි පුත්‍රනමහි, පුත්‍රනස්ස පි මාතරි, පිතු පි පුත්‍රනමහි පුත්‍රනස්ස පි පිතරි, හාතු පි හාතරි හාතු පි හැඹිනියා, හැඹිනියා පි හාතරි, නිශේබා ආසාතො පවුවුපවිධිතො හට්ස්සන් නිශේබා බ්‍රාපාදේ නිශේබා මතොපදෙසා නිශේබා වධකවිතා. සෙයාපාපි හික්කිටට මාගවිකස්ස මිග. දියවා නිශේබා ආසාතො පවුවුපවිධිතො භෞති නිශේබා, බ්‍රාපාදේ නිශේබා මතොපදෙසා නිශේබා වධකවිතා. එවමෙවි ගො හික්කිටට දසවස්සාපුලකුපු මතුළස්සු තෙසා. සත්‍යානා. අක්‍රූඩ-මක්‍රූඩමහි නිශේබා ආසාතො පවුවුපවිධිතො හට්ස්සන් නිශේබා, බ්‍රාපාදේ නිශේබා මතොපදෙසා නිශේබා වධකවිතා. මාතු පි පුත්‍රනමහි, පුත්‍රනස්ස පි මාතරි, පිතු පි පුත්‍රනමහි, පුත්‍රනස්ස පි පිතරි, හාතු පි හාතරි, හාතු පි හැඹිනියා, හැඹිනියා පි හාතරි, නිශේබා ආසාතො පවුවුපවිධිතො හට්ස්සන්, නිශේබා, බ්‍රාපාදේ, නිශේබා මතොපදෙසා, නිශේබා වධකවිතා. දසවස්සාපුලකුපු හික්කිටට මතුළස්සු සත්‍යානා. සත්‍යානාරක්ගේපා හට්ස්සන්. තෙ අක්‍රූඩ-මක්‍රූඩමහි මිගසක්‍රූඩ. පටිලංභිස්සන් තෙසා. තිණුනාති සත්‍යානා හෙස්සු පාතුහැවිස්සන්. තෙ නිශේබනා සමෙන්න 'එස මිගො එස මිගො'නී අක්‍රූඩ-මක්‍රූඩ. ජේවිනා, වෛරෝපසසන්නි?

ආපුවණුදිව්ච්චනාකාරා

17. අට ගො තෙසා. හික්කිටට සත්‍යානා. එකවිවානා. එව්. හට්ස්සන්, 'මා ව මය. කක්ෂී', මා ව අමෙනු කොට්, යනුතුනා මය. තිණුගහණ. වා වනාගහණ. වා රුක්කිගහණ. වා නැදිවිදුගො. වා පබුත්විසම. වා පවිසින්ව, වනාමුලේලාහාරා යාපෙයාමා'නී. තෙ තිණුගහණ. වා වනාගහණ. වා රුක්කිගහණ. වා නැදිවිදුගො. වා පබුත්විසම. වා පවිසින්ව සත්‍යානා. වනාමුලේලාහාරා යාපෙසසන්නි³. තෙ තිස්ස් 'සත්‍යානාස්ස අවවියෙන තිණුගහණ වනාගහණ රුක්කිගහණ නැදිවිදුගො පබුත්විසම, නික්කිලින්ව, අක්‍රූඩ-මක්‍රූඩ. ආලිඩින්වා සහාගායිසසන්නි සමස්සායිසසන්නි 'දිවයා භෞ සත්‍ය ජීවසි, දිවයා භෞ සත්‍ය ජීවසි'නී. අට ගො තෙසා. හික්කිටට සත්‍යානා. එව්. හට්ස්සන් 'මය. ගො අකුසලාන. ධමමාන. සමාදනහේතු එවරුප. ආයත. සුත්තිකඩය. පත්‍ර යනුතුනා මය. කුසල. කරු-යාම.

1. වෛරෝපසසන් (සුමා)
2. කිණි (කාම)

3. යාපෙයාන් (උරු).
4. තෙ (වැව)

16. මහජෙන්, දැයවර්ණායුෂ්ක මිනිසුන් අතුරෙහි, ඒ සත්වයන්ගේ උනුන් කෙරෙහි දැඩි ලෛවරයෙක්, දැඩි ව්‍යාපාදයෙක්, දැඩි මනාප්‍රද්‍රේව්‍යයෙක් දැඩි වධක වින්තයෙක් එලැඹි සිටියේ වන්නේ ය. පුතු කෙරෙහි මවගේ ද, මව කෙරෙහි පුතුගේ ද, පුතු කෙරෙහි පියාගේ ද, පියා කෙරෙහි පුතුගේ ද, බැයා කෙරෙහි බැයාගේ ද, බිභිනිය කෙරෙහි බැයාගේ ද: බැයා කෙරෙහි බිභිනියගේ ද, දැඩි ආසාතයෙක්, දැඩි ව්‍යාපාදයෙක්, දැඩි වින්ත ප්‍රශ්නයෙක්, දැඩි වධක වින්තයෙක් එලැඹි සිටියේ වන්නේ ය. මහජෙන්, යම්සේ මුවවැද්දකුට මුවකු දැක්මෙන් දැඩි ආසාතයෙක්, දැඩි ගෘහයෙක්, දැඩි වින්ත ප්‍රශ්නයෙක්, දැඩි වධක වින්තයෙක් එලැඹි සිටුනේ වේ ද, මහජෙන්, එසේ ම මිනිසුන් දැයවර්ණායුෂ්ක කළුහි ඒ සත්වයන්ගේ උනුන් කෙරෙහි දැඩි ආසාතයෙක්, දැඩි ව්‍යාපාදයෙක්, දැඩි බිභින්ත ප්‍රශ්නයෙක්, දැඩි වධක වින්තයෙක්, එලැඹි සිටියේ වන්නේ ය. පුතු කෙරෙහි මවගේ ද, මව කෙරෙහි පුතුගේ ද, පුතු කෙරෙහි පියාගේ ද, පියා කෙරෙහි පුතුගේ ද, බැයා කෙරෙහි බැයාගේ ද, බැයා කෙරෙහි බිභිනියගේ ද, දැඩි ආසාතයෙක්, දැඩි ව්‍යාපාදයෙක්, දැඩි වින්ත ප්‍රශ්නයෙක් එලැඹි සිටියේ වන්නේ ය. මහජෙන්; මිනිසුන් දැයවර්ණායුෂ්ක කළුහි සත් ද්‍රිසක් ගස්තුන්ත්තාකළුපය වන්නේ ය. ඔහු ඔවුනොවුන් කෙරෙහි මෘගස-ඡ්‍රුව (මේ මුවෙකු දී හැඳිම) ලබන්නාහු. ඔවුන්ගේ අත්හි තියුණු අව්‍ය පහළ වන්නේ ය. ඔහු තියුණු අව්‍යයන් ‘මේ මුවෙකු, මේ මුවෙකු’ දී ඔවුනොවුන් දීවියෙන් තොර කරන්නාහු.

17. මහජෙන්, ඒ කළුහි ඒ සතුන් අතුරෙන් ඇතැම් කෙනෙකුට ‘අපි කිසිවකුද දිවියෙන් තොරනා කරමෝ වා, කිසිවෙක් අප ද දිවියෙන් තොරනා නොරේවා අපි තණහඩුවකට හෝ වනලැහැබෙකට හෝ රුක්බැද්දකට හෝ අත්තරද්වීපාදී නදින්ගේ දුරගමස්ථානයකට හෝ කුදුවලින් විෂම වූ තැනාකට හෝ විද, වෙනාහි මුල් පල ආහාර කොටුනි වි, යැපන්තාමෝ තම යෙහෙකු’දී මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු තණහඩුවකට හෝ වනලැහැබෙකට හෝ රුක්බැද්දකට හෝ නදිවිදුරුගයකට හෝ පාරිත විෂමයකට හෝ පිටිස සත් ද්‍රිසක් වනමුලුල ආහාර කොටුනි ව යැපන්නාහු. ඔහු එහි සතිය ඇවුමෝන් තණහඩුවෙන් වනලැහැබෙන් රුක්බැද්දයන් නදිවිදුරුගයන් පාරිතවිෂමයෙන් නික්ම, උනුන් වැලැඳුගෙන, හවත් සත්වය, “පිනෙකා! තව ම ජීවත් වෙති! වූ සේ යහපති! තව ම ජීවත් වෙති” යැයි උනුන් භා සතුවූ වන්නාහු, උනුන් අස්වසන්නාහු. මහජෙන්, එ කළුහි ඒ සත්තට, “අපි වනාහි අකුසල් දහම් සමාදන් කොට ගත් හෙයින් මෙබදු වූ මහත් දැනිවිනාශයකට පත්තමිහ. අපි කුසල් කරමෝ නම් යෙහෙක.

කි. කුසල් කරෝයාම? යනතුන මය. පාණානිපාතා, විරමේ-යාම, ඉදා කුසල් ධම්. සමාදය වතෙකයාමා'නි. තෙ පාණානි-පාතා, විරමිස්සන්නි. ඉදා කුසල් ධම්. සමාදය වතෙනිස්සන්නි. තෙ කුසලානා. ධම්මානා. සමාදනාහෙතු ආයුතා පි වධිස්ස්සන් විණුණ්න පි වඩිස්සන්නි. තෙස්. ආයුතා පි වඩිම්මානානා. වෙශ්ණන පි වඩිම්-මානානා. දසවස්සායුතානා. මතුස්සානා. විස්ත්‍රිවස්සායුතා පුත්‍ර හට-ස්සන්නි. අං බො තෙස්. හිස්බෑවි සත්‍යනා. එව්. හට්ස්සන්, “මය. බො කුසලානා. ධම්මානා. සමාදනාහෙතු ආයුතා පි වඩිම් විණුණ්න පි වඩිම්. යනතුන මය. හියෝයාසේමත්‍යාය කුසල් කරෝයාම. කි. කුසල් කරෝයාම? යනතුන මය. අදින්කාදනා විරමේයාම, ඉදා කුසල් ධම්. සමාදය වතෙකයාමා'නි. තෙ පාණානිපාතා විරමිස්සන්නි අදින්කාදනා විරමිස්සන්නි. ඉදා කුසල් ධම්. සමාදය වතෙනිස්සන්නි. තෙ කුසලානා. ධම්මානා. සමාදනාහෙතු ආයුතා'පි වධිස්සන්නි, විණුණ්නනැපි වධිස්සන්නි. තෙස්. ආයුතාපි වඩිම්මානානා. වෙශ්ණන නැපි වඩිස්සායුතානා. මතුස්සානා. වත්තාලිස්ත්-වස්සායුතා පුත්‍ර හට්ස්සන්නි.

අං බො තෙස්. හිස්බෑවි සත්‍යනා. එව්. හට්ස්සන් ‘මය. බො කුසලානා. ධම්මානා. සමාදනාහෙතු ආයුතාපි වඩිම්, වෙශ්ණනැපි වඩිම්. යනතුන මය. හියෝයාසේමත්‍යාය කුසල් කරෝයාම. කි. කුසල් කරෝයාම? යනතුන මය. කාමෙපූලිව්‍යවාරා විරමේයාම, ඉදා කුසල් ධම්. සමාදය වතෙකයාමා'නි. තෙ පාණානිපාතා විරමිස්සන්නි, අදින්කාදනා විරමිස්සන්නි, කාමෙපූලිව්‍යවාරා විරමිස්සන්නි. ඉදා කුසල් ධම්. සමාදය වතෙනිස්සන්නි. තෙ කුසලානා. ධම්මානා. සමාදනාහෙතු ආයුතාපි වධිස්සන්නි වෙශ්ණනැපි වධිස්සන්නි. තෙස්. ආයුතාපි වඩිම්මානානා. වත්තාලිස්ත්-වස්සානා. අයිත්විස්සායුතා පුත්‍ර හට්ස්සන්නි.

18. අං බො තෙස්. හිස්බෑවි සත්‍යනා. එව්. හට්ස්සන් ‘මය. බො කුසලානා. ධම්මානා. සමාදනාහෙතු ආයුතාපි වඩිම්, වෙශ්ණනැපි වඩිම්. යනතුන මය. හියෝයාසේමත්‍යාය කුසල් කරෝයාම. කි. කුසල් කරෝයාම? යනතුන මය. මුසාවාද විරමේයාම, ඉදා කුසල් ධම්. සමාදය වතෙකයාමා'නි. තෙ පාණානිපාතා, විරමිස්සන්නි, අදින්කාදනා විරමිස්සන්නි, කාමෙපූලිව්‍යවාරා විරමිස්සන්නි, මුසාවාද විරමිස්සන්නි. ඉදා කුසල් ධම්. සමාදය වතෙනිස්සන්නි. තෙ කුසලානා. ධම්මානා. සමාදනාහෙතු ආයුතාපි වධිස්සන්නි වෙශ්ණනැපි වධිස්සන්නි.

කවර කුසලක් කරමෝ ද? අපි ප්‍රාණසාතයෙන් වළකින්නමෝ නම්, මේ කුසල් දහම සමාදන් කොට ගෙන පවතින්නමෝ නම් යෙහෙකු'යි මෙසේ සිතෙක් වන්නේ ය. කුසල් දහම සමාදන් කොට ගත් හෙයින් ඔහු ආයුෂයෙන් ද වැඩින්නාහ, පැහැයෙන් ද වැඩින්නාහ. ආයුෂයෙන් ද වැඩිනා, පැහැයෙන් ද වැඩිනා දයවරා-යුෂ්ක වූ ඒ මිනිසුන්ගේ දරුවේ විසි හටුරුද්දක් ආයු ඇත්තේ වන්නාහ. එ කළේ, මහජෙන්, ඒ සත්තට, 'අපි, කුසල් දහම සමාදන් කොට ගත් හෙයින්, ආයුෂයෙන් ද වැඩිමු, වැශෙයෙන් ද වැඩිමු අපි තවත් ගොහොස සෙයින් කුසල් කරන්නමෝ නම යෙහෙක. කවර කුසලක් කරන්නමෝ ද? අපි අදන්නාදනායෙන් වළක්නමෝ නම්, මේ කුසල් දහම සමාදන් කොට ගෙන පවත්නමෝ නම් යෙහෙකු'යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු පණිවායෙන් වළක්නාහ, අධිනාදනින් වළක්නාහ. මේ කුසල් දහම සමාදන් කොට ගෙන පවතින්නාහ. ඔහු කුසල් දහම සමාදන් කොට ගැනුම හෙයින් ආයුෂයෙන් ද වැඩින්නාහ. වැශෙයෙන් ද වැඩින්නාහ. ආයුෂ-යෙන් ද වැඩිනා, වැශෙයෙන් ද වැඩිනා, විසි හටුරුදු ආයු ඇති ඒ මිනිසුන්ගේ දරුවේ හටුරුදු සත්‍යිසක් ආයු ඇත්තෙය් වන්නාහ.

ලහජෙන්, එ කළේ ඒ සත්තට, 'අපි වූ කළි කුසල් දහම සමාදන් කොට ගැනීමේ හේතුයෙන් ආයුෂයෙන් ද වැඩිමු, වැශෙයෙන් ද වැඩිමු. අපි වඩාත් කුසල් කරන්නමෝ නම් යෙහෙක. කවර කුසලක් කරන්නමෝ ද? අපි කාලයන්හි වරදවා හැයිරීමෙන් වැළැක්කමෝ නම්, මේ කුසල් දහම සමාදන් කොට ගෙන පැවැත්තමෙන් නම් යෙහෙකු'යි මේ සිත වන්නේ ය. ඔහු ප්‍රාණසාතයෙන් වළකින්නාහ, අධිනාදනින් වළකින්නාහ, කාමයන්හි වරදවා හැයිරීමෙන් වළකින්නාහ. මේ කුසල් දහම සමාදන් කොට ගෙන පවතින්නාහ. ඔහු කුසල් දහම සමාදන් කොට ගැනුම හෙයින් ආයුෂයෙන් ද වැඩින්නාහ, වැශෙයෙන් ද වැඩින්නාහ. ආයුෂයෙන් ද වැඩිනා, වැශෙයෙන් ද වැඩිනා, සත්‍යිස වසක් ආයු කොටුති ඒ මිනිසුන්ගේ දරුවේ අසු හටුරුදු ආයු ඇත්තේ වන්නාහ.

18. මහජෙන්, එ කළේ ඒ සත්තට, 'අපි වනාහි කුසල් දහම සමාදන් කොට ගැනුම හෙයින් ආයුෂයෙන් ද වැඩිමු, වැශෙයෙන් ද වැඩිමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුසලක් කරන්නමෝ ද? අපි මුසවා බේකීමෙන් වැළැක්කමෝ නම්, මේ කුසල් දහම සමාදන් කොට ගෙන පැවැත්තමෝ නම් යෙහෙකු'යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු පණිවායෙන් වළක්නාහ, අධිනාදනින් වළක්නාහ, කාමයන්හි වරදවා හැයිරීමෙන් වළක්නාහ, මුසවා බේකීමෙන් වළක්නාහ. මේ කුසල් දහම සමාදන් කොට ගෙන පවත්නාහ. ඔහු කුසල් දහම සමාදන් කොට ගැනුම හෙයින් ආයුෂයෙන් ද වැඩින්නාහ, වැශෙයෙන් ද වැඩින්නාහ.

නෙයා ආයුත්‍යාපි ව්‍යුහ්මාතානානා විට ගෙණ්නාපි ව්‍යුහ්මාතානානා අයිතිවසස්‍ය-කානා මතුළුස්සානා සව්‍යිවසසස්‍යකා පුත්‍රා හට්සසන්නි. අඟ බො තෙස් හිස්බේවේ සත්‍යානා එව් හට්සසන් ‘මයා බො කුසලානා ධිමානා හෙතු ආයුත්‍යාපි ව්‍යුහ්මාත්, විට ගෙණ්නාපි ව්‍යුහ්මාත්. යනුතුනා මයා හියෝ-සොමත්තාය කුසලා කරෙයාම. කින් කුසලා කරෙයාම? යනුතුනා මයා පිසුණාය වාචාය විරෝධයාම ඉදා කුසලා ධිමානා සමාදය වෙතත්‍යාමා’නි. මත පාණාතිපානා විරෝධසන්නි, අදින්තාදනා විරෝධසන්නි, කාමෙසුම්පිෂ්ච-වාරා විරෝධසන්නි, මුසාවාද විරෝධසන්නි, පිසුණාය වාචාය විරෝධසන්නි. ඉදා කුසලා ධිමානා සමාදය වෙතත්‍යාමින්නි. මත කුසලානා ධිමානා සමාදනා-හෙතු ආයුත්‍යාපි ව්‍යුහ්මාපි වෙණුණාපි ව්‍යුහ්මාපින්නි. තෙස් ආයුත්‍යාපි ව්‍යුහ්මාතානානා විරෝධසන්නාපි ව්‍යුහ්මාතානානා මතුළු-නා ටිසත්විසසසන්පුත්‍රා පුත්‍රා හට්සසන්නි.

අඟ බො තෙස් හිස්බේවේ සත්‍යානා එව් හට්සසන් ‘මයා බො කුසලානා ධිමානා සමාදනා-හෙතු ආයුත්‍යාපි ව්‍යුහ්මාත් ව්‍යුහ්මාත් ව්‍යුහ්මාත්. යනුතුනා මයා හියෝ-සොමත්තාය කුසලා කරෙයාම. කින් කුසලා කරෙයාම? යනුතුනා මයා එරුසාය වාචාය විරෝධයාම. ඉදා කුසලා ධිමානා සමාදය වෙතත්‍යාමා’නි. මත පාණාතිපානා විරෝධසන්නි, අදින්තාදනා විරෝධසන්නි, කාමෙසුම්පිෂ්චවාරා විරෝධසන්නි, මුසාවාද විරෝධසන්නි, පිසුණාය වාචාය විරෝධසන්නි, එරුසාය වාචාය විරෝධසන්නි. ඉදා කුසලා ධිමානා සමාදය වෙතත්‍යාමින්නි. මත කුසලානා ධිමානා සමාදනා-හෙතු ආයුත්‍යාපි ව්‍යුහ්මාපි විරෝධසන්නාපි ව්‍යුහ්මාපින්නි. තෙස් ආයුත්‍යාපි ව්‍යුහ්මාතානානා විරෝධසන්නාපි ව්‍යුහ්මාතානානා මතුළු-නා වෙතතාරිසංජ්‍යභාසසන්පුත්‍රා පුත්‍රා හට්සසන්නි.

අඟ බො තෙස් හිස්බේවේ සත්‍යානා එව් හට්සසන් ‘මයා බො කුසලානා ධිමානා සමාදනා-හෙතු ආයුත්‍යාපි ව්‍යුහ්මාත් ව්‍යුහ්මාත් ව්‍යුහ්මාත් යනුතුනා මයා හියෝ-සොමත්තාය කුසලා කරෙයාම. කින් කුසලා කරෙයාම? යනුතුනා මයා සම්පූලාපා විරෝධයාම, ඉදා කුසලා ධිමානා සමාදය වෙතත්‍යාමා’නි. මත පාණාතිපානා විරෝධසන්නි, අදින්තාදනා විරෝධසන්නි කාමෙසුම්පිෂ්චවාරා විරෝධසන්නි, මුසාවාද විරෝධසන්නි, පිසුණාය වාචාය විරෝධසන්නි, එරුසාය වාචාය විරෝධසන්නි, සම්පූලාපා විරෝධසන්නි. ඉදා කුසලා ධිමානා සමාදය වෙතත්‍යාමින්නි. මත කුසලානා ධිමානා සමාදනා-හෙතු ආයුත්‍යාපි ව්‍යුහ්මාපි විරෝධසන්නාපි ව්‍යුහ්මාපින්නි. තෙස් ආයුත්‍යාපි ව්‍යුහ්මාතානානා විරෝධසන්නාපි ව්‍යුහ්මාතානානා මතුළු-නා වෙතතාරිසංජ්‍යභාසසන්පුත්‍රා පුත්‍රා හට්සසන්නි.

ආපුළයෙන් ද වැඩින, වේශයෙන් ද වැඩින, අසුවසකට ආපු ඇති ඒ මිනිසුන්ගේ දුටුවෝ එක්සිය සැට හටුරුදු ආපු ඇත්තේ වන්නාහ. මහණෙනි, එ කළේ ඒ සත්තට ‘අපි වනාහ කුසල් දහම සමාධන් කාට ගැනුම් හෙයින් ආපුළයෙන් ද වැඩිමු, වේශයෙන් ද වැඩිමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුසලක් කරමෝ ද? අපි පෙහෙසුන් තෙප්ලන් වළක්නමෝ නම්, මේ කුසල් දහම සමාධන් කාට ගෙන පවත්නමෝ නම් යෙහෙකු’ යි මෙයේ සිතෙක් වන්නේ ය. ඔහු පණිවායෙන් වළකින්නාහ, අධිනාදනින් වළකින්නාහ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වළකින්නාහ, මුසවායෙන් වළකින්නාහ, පෙහෙසුන් තෙප්ලන් වළකින්නාහ. මේ කුසල් දහම සමාධන් කාට ගෙන පවත්නාහ. ඔහු කුසල් දහම සමාධන් කාට ගැනුම් හෙයින් ආපුළයෙන් ද වැඩින්නාහ. වේශයෙන් ද වැඩින්නා. ආපුළයෙන් ද වැඩින වේශයෙන් ද වැඩින, එක්සිය සැටවසක් ආපු ඇති ඒ මිනිසුන්ගේ දුටුවෝ තෙයියවිසි හටුරුදෙකට ආපු ඇත්තේ වන්නාහ.

මහණෙනි, එ කළේ ඒ සත්තට, ‘අපි වූ කලි කුගලධර්ම සමාධන හෙතුයෙන් ආපුළයෙන් ද වැඩිමු, වේශයෙන් ද වැඩිමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුසලක් කරමෝ ද? අපි පරෝස බසින් වළක්නමෝ නම්, මේ කුසල් දහම සමාධන් කාට ගෙන පවත්නමෝ නම් යෙහෙකු’ යි මෙයේ සිතෙක් වන්නේ ය. ඔහු පණිවායෙන් වළකින්නාහ, අධිනාදනින් වළකින්නාහ, කාමලීප්‍රාවාරයෙන් වළකින්නාහ, මුසවායෙන් වළකින්නාහ, පෙහෙසුන් තෙප්ලන් වළකින්නාහ, පරෝස බසින් වළකින්නාහ, මේ කුසල් දහම සමාධන් කාට ගෙන පවත්න්නාහ. ඔහු කුසල් දහම සමාධන් කාට ගැනුම් හෙයින් ආපුළයෙන් ද වැඩින්නාහ, වේශයෙන් ද වැඩින්නාහ. ආපුළයෙන් ද වැඩින, වේශයෙන් ද වැඩින, තෙයියවිසි වසක් ආපු ඇති ඒ මිනිසුන්ගේ දුටුවෝ හසිය සතළිස් හටුරුදෙකට ආපු ඇත්තේ වන්නාහ.

මහණෙනි, එ කළේ ඒ සත්තට, ‘අපි වූ කලි කුගල ධර්ම සමාධන හෙතුයෙන් ආපුළයෙන් ද වේශයෙන් ද වැඩිමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුසලක් කරමෝ ද? අපි සම්පූර්ණපාපයන් වළක්නමෝ නම්, මේ කුසල් දහම සමාධන් කාට ගෙන පවත්නමෝ නම් යෙහෙකු’ යි මෙයේ සිතෙක් වන්නේ ය. ඔහු පණිවායෙන් වළක්නාහ, අධිනාදනින් කාමලීප්‍රාවාරයෙන් මුසාවාදයෙන් පිසුණාවාවාගයන් වළක්නාහ. සම්පූර්ණපාපයන් වළක්නාහ. මේ කුසල් දහම සමාධන හෙතුයෙන් ආපුළයෙන් ද, වේශයෙන් ද වැඩින්නාහ. ආපුළයෙන් ද වැඩින, වේශයෙන් ද වැඩින, හසිය සතළිස් හටුරුදෙකට ආපු ඇති ඒ මිනිසුන්ගේ දුටුවෝ හටුරුදෙකට ආපු ඇත්තේ වන්නාහ.

19. අප බොතේසං හිසක්වෙසත්තානා. එව්. හට්සසනි 'මයා. බො කුසලානා. බිමතානා. සමාද්‍යනාහෙතු ආයුතාපි ව්‍යුහාම, වෙණුණාපි ව්‍යුහාම, යනතුන මය. හියෙයාසොමත්තාය කුසලා. කරෝයාම. කි. කුසලා. කරෝයාම? යනතුන මය. අහිර්කී. පර්හෙයාම, ඉදා කුසලා. ධමම. සමාද්‍ය වතෙනයාමා'ත්. තෙ පාණුතිපාතා විර්මිසසන්නි, අදිතතාදනා විර්මිසසන්නි, කාමෙපුම්විත්තාවාරා විර්මිසසන්නි, මුසාවාද විර්මිසසන්නි, පිපුණාය වාචාය විර්මිසසන්නි, එරුසාය වාචාය විර්මිසසන්නි, සම්පූලාපා විර්මිසසන්නි, අහිර්කී. පර්හිසසන්නි, ඉදා කුසලා. ධමම. සමාද්‍ය වතෙනස්නි. තෙ කුසලානා. බිමතානා. සමාද්‍යනාහෙතු ආයුතාපි ව්‍යුහාසන්නි වෙණුණාපි වතෙනස්නි. තෙසං. ආයුතාපි ව්‍යුහාසන්නානානා. වෙණුණාපි වතෙනස්නානානා. ගෘවසසහස්‍යකානා. මනුසසනා. වතෙනාරිවසසසහස්‍යකානා පුත්‍ය හට්සසන්නි.

අප බො තෙසං. හිසක්වෙසත්තානා. එව්. හට්සසනි 'මයා. බො කුසලානා. බිමතානා. සමාද්‍යනාහෙතු ආයුතාපි ව්‍යුහාම, වෙණුණාපි ව්‍යුහාම. යනතුන මය. හියෙයාසොමත්තාය කුසලා. කරෝයාම. කි. කුසලා. කරෝයාම? යනතුන මය. ව්‍යාපාදා. පර්හෙයාම, ඉදා කුසලා. 'ධමම. සමාද්‍ය වතෙනයාමා'ත්. තෙ පාණුතිපාතා විර්මිසසන්නි, අදිතතාදනා විර්මිසසන්නි, කාමෙපුම්විත්තාවාරා විර්මිසසන්නි, මුසාවාද විර්මිසසන්නි, පිපුණාය වාචාය විර්මිසසන්නි, එරුසාය වාචාය විර්මිසසන්නි, සම්පූලාපා විර්මිසසන්නි, අහිර්කී. පර්හිසසන්නි, ව්‍යාපාදා. පර්හිසසන්නි. ඉදා කුසලා. ධමම. සමාද්‍ය වතෙනස්නි. තෙ කුසලානා. බිමතානා. සමාද්‍යනාහෙතු ආයුතාපි ව්‍යුහාසන්නි, වෙණුණාපි වතෙනස්නි. තෙසං. ආයුතාපි ව්‍යුහාසන්නානානා. වෙණුණාපි වතෙනස්නානානා. වතෙනාරිවසසසහස්‍යකානා'.¹ මනුසසනා. අවධිවසසසහස්‍යකානා පුත්‍ය හට්සසන්නි.

අප බො තෙසං. හිසක්වෙසත්තානා. එව්. හට්සසනි 'මයා. බො කුසලානා. බිමතානා. සමාද්‍යනාහෙතු ආයුතාපි ව්‍යුහාම, වෙණුණාපි ව්‍යුහාම, යනතුන මය. හියෙයාසොමත්තාය කුසලා. කරෝයාම. කි. කුසලා. කරෝයාම? යනතුන මය. මිව්ත්දිලේ. පර්හෙයාම් ඉදා කුසලා. ධමම. සමාද්‍ය වතෙනයාමා'ත්. තෙ පාණුතිපාතා විර්මිසසන්නි, අදිතතාදනා විර්මිසසන්නි, කාමෙපුම්විත්තාවාරා විර්මිසසන්නි, මුසාවාද විර්මිසසන්නි, පිපුණාය වාචාය විර්මිසසන්නි, එරුසාය වාචාය විර්මිසසන්නි, සම්පූලාපා විර්මිසසන්නි, අහිර්කී. පර්හිසසන්නි, ව්‍යාපාදා. පර්හිසසන්නි, මිව්ත්දිලේ. පර්හිසසන්නි. ඉදා කුසලා. ධමම. සමාද්‍ය වතෙනස්නි. තෙ කුසලානා. ධමම. සමාද්‍ය ආයුතාපි ව්‍යුහාසන්නි වෙණුණාපි වතෙනස්නි. තෙසං. ආයුතාපි ව්‍යුහාසන්නානානා. වෙණුණාපි වතෙනස්නානානා. අවධිවසසසහස්‍යකානා පුත්‍ය හට්සසන්නි,

1. වතෙනාරිවසසසහස්‍යකානා. (මරස. PTC)

19. මහණෙනි, එ කළේහි ඒ සත්තට, 'අපි වූ කළේ කුගලධිරම සමාදන හේතුයෙන් ආයුෂයෙන් ද, වැශීයෙන් ද වැඩිමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුසලක් කරමෝ ද? අපි අණිධියාව දුර ලන්නාමෝ නම්, මේ කුසල් දහම සමාදන් කොටගෙන පවත්නාමෝ නම් යෙහෙකු' සි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු ප්‍රාණසාතයෙන් අදත්තාදානයෙන් කාමලිච්චාවාරයෙන් මෘශාවාදයෙන් පෙළුහුනායෙන් පරැශ-වවනයෙන් සම්ථප්‍රලාජයෙන් වළකින්නාහ, අණිධියාව දුරලන්නාහ. මේ කුසල් දහම සමාදන් කොට ගෙන පවතින්නාහ. ඔහු කුගලධිරම සමාදන හේතුයෙන් ආයුෂයෙන් ද වැශීයෙන් ද වැඩින්නාහ. ආයුෂයෙන් ද වැශීයෙන් ද වැඩිනා, දෙදහසක් හඳුරුදේදට ආයු ඇති ඒ මිනිසුන්ගේ දැරුවෝ සාරදහසක් හඳුරුදේදකට ආයු ඇත්තේ වන්නාහ.

මහණෙනි, එ කළේහි ඒ සත්තට, 'අපි වූ කළේ කුගලධිරම සමාදන හේතුයෙන් ආයුෂයෙන් ද, වැශීයෙන් ද වැඩිමු. අපි වඩාත් කුසල් කරමෝ නම්, යෙහෙක. කවර කුසලක් කරමෝ ද? අපි ව්‍යාපාදය බැහැර කරමෝ නම්, මේ කුසල් දහම (ව්‍යාපාද ප්‍රහාණය) සමාදන් කොට ගෙන පවත්නාමෝ නම් යෙහෙකු' සි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු ප්‍රාණසාතයෙන්, අදත්තාදානයෙන්, කාමලිච්චාවාරයෙන්, මුසාවාදයෙන්, පිසුණාවාවායෙන්, එරුසවාවායෙන්, සම්ථප්‍රලාජයෙන් වළකින්නාහ. අණිධියාව බැහැර කරන්නාහ. ව්‍යාපාදය බැහැර කරන්නාහ. මේ කුසල් දහම සමාදන් කොට ගැනුම හේතුයෙන් ඔහු ආයුෂයෙන් ද වැශීයෙන් ද වැඩින්නාහ. ආයුෂයෙන් ද වැශීයෙන් ද වැඩිනා, සාරදහසක් හඳුරුදු ආයු ඇති ඒ මිනිසුන්ගේ දැරුවෝ අව්‍යුතු අවදහසක් ආයු ඇත්තේ වන්නාහ.

මහණෙනි, එ කළේහි ඒ සත්තට, 'අපි වූ කළේ කුගලධිරම සමාදන හේතුයෙන් ආයුෂයෙන් ද වැශීයෙන් ද වැඩිමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුසලක් කරමෝ ද? අපි මිච්චාදාඡ්‍රීය බැහැර කරමෝ නම්, මේ (මිච්චාදාඡ්‍රීව ප්‍රහාණමය) කුගලධිරමය සමාදන් කොටගෙන පවත්නාමෝ නම් යෙහෙකු' සි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු ප්‍රාණසාතයෙන්, අදත්තාදානයෙන්, කාමලිච්චාවාරයෙන්, මුසාවාදයෙන් පිසුණාවායෙන්, එරුසවාවායෙන්, සම්ථප්‍රලාජයෙන් වළකින්නාහ. අණිධියාව, ව්‍යාපාදය බැහැර කරන්නාහ. මිච්චාදාඡ්‍රීව බැහැර කරන්නාහ. මේ කුසල් දහම සමාදන් කොට ගෙන පවතින්නාහ. කුගලධිරම සමාදන හේතුයෙන් ඔහු ආයුෂයෙන් ද, වැශීයෙන් ද වැඩින්නාහ. ආයුෂයෙන් ද වැශීයෙන් ද වැඩිනා අවදහසක් හඳුරුදේදට ආයු ඇති ඒ මිනිසුන්ගේ දැරුවෝ වර්ත විසිදහසකට ආයුෂ ඇත්තේ වන්නාහ.

20. අට බේ, තෙසා. හික්බලට සත්තානා. එව්. හටිසැන්නි: 'මයා බො කුසලානා. ධමමානා. සමාද්‍යනාහෙතු ආපුනාපි වඩිසාම, වශෙන්නාපි වඩිසාම, යනැතුන මයා. හියෝශාමෝතතාය කුසල. කරෙයාමාත් කි. කුසල. කරෙයාම? යනැතුන මයා. තයා ධමමා පර්පෙයාම අධිමලරාග. විසමලෙහා. මිව්‍යාධමම්, ඉදා කුසල. ධමමා. සමාදය වනෙනයාමා'ත්. තෙ පාණාතිපාතා, විර්මිසැන්නි, අදිනතාද්‍යනා විර්මිසැන්නි, කාමෙපුම්ව්‍යා-වාරා විර්මිසැන්නි, මූසාවාද විර්මිසැන්නි, පිසුණාය වාචාය විර්මිසැන්නි, එරුසාය වාචාය විර්මිසැන්නි, සම්පෙලාපා විර්මිසැන්නි, අභිරුක්. පර්හිසැන්නි, ව්‍යාපාදා. පර්හිසැන්නි, මිව්‍යාදිවිඛි. පර්හිසැන්නි, තයා ධමමා පර්හිසැන්නි: අධිමලරාග. විසමලෙහා. මිව්‍යාධමම්. ඉදා කුසල. ධමමා. සමාදය වත්තිසැන්නි. තෙ කුසලානා. ධමමානා. සමාද්‍යනාහෙතු ආපුනාපි වඩිසැන්නි, වණෙන්නාපි වඩිසැන්නි, තෙසා. ආපුනාපි වඩිසාමානානා. වණෙන්නාපි වඩිසාමානානා. විසන්වස්සහස්‍යාපුකානා. මනුස්සනා. වත්තිස්සහස්‍යාපුකා දුන්නා හටිසැන්නි,

21. අට බේ, තෙසා. හික්බලට සත්තානා. එව්. හටිසැන්නි 'මයා බො කුසලානා. ධමමානා. සමාද්‍යනාහෙතු ආපුනාපි වඩිසාම වණෙන්නාපි වඩිසාම. යනැතුන මයා. හියෝශාමෝතතාය කුසල. කරෙයාම කි. කුසල. කරෙයාම? යනැතුන මයා. මතෙනයා අස්සාම පෙනෙනයා අස්සාම සාම්ජ්‍යා මුසම්ජ්‍යා, කුලෙපෙවාපවාදිනා, ඉදා කුසල. ධමමා. සමාදය වනෙනයාමා'ත්. තෙ පාණාතිපාතා, විර්මිසැන්නි, අදිනතාද්‍යනා විර්මිසැන්නි, කාමෙපුම්ව්‍යා-වාරා විර්මිසැන්නි, මූසාවාද විර්මිසැන්නි, පිසුණාය වාචාය විර්මිසැන්නි, එරුසාය වාචාය විර්මිසැන්නි, සම්පෙලාපා විර්මිසැන්නි, අභිරුක්. පර්හිසැන්නි, ව්‍යාපාදා. පර්හිසැන්නි, මිව්‍යාදිවිඛි. පර්හිසැන්නි, තයා ධමමා පර්හිසැන්නි: අධිමලරාග. විසමලෙහා. මිව්‍යාධමම්, මතෙනයා, හටිසැන්නි පෙනෙනයා සාම්ජ්‍යා මුසම්ජ්‍යා, කුලෙපෙවාපවාදිනා. ඉදා කුසල. ධමමා. සමාදය වත්තිසැන්නි. තෙ කුසලානා. ධමමානා. සමාද්‍යනාහෙතු ආපුනාපි වඩිසැන්නි වණෙන්නාපි වඩිසැන්නි. තෙසා. ආපුනාපි වඩිසාමානානා. වණෙන්නාපි එඩිසාමානානා. වත්තිස්සහස්‍යාපුකානා. මනුස්සනා. අසින්වස්සහස්‍යාපුකා දුන්නා හටිසැන්නි. අසින්වස්සහස්‍යාපුකාපු හික්බලට මනුස්සපු ප.ව්වස්සන්කා කුමාරිකා, අලමපතෙයා හටිසැන්නි. අසින්වස්සහස්‍යාපුකාපු හික්බලට මනුස්සපු තයා, ආබාධා හටිසැන්නි ඉව්‍යා අනාසනා. ජරා.

20. මහණෙනි, එ කල්හි ඒ සත්ත්වට, අපි වූ කළ කුගලධිරම සමාදාන හේතුයෙන් ආසුෂුයෙන් ද, වැශීයෙන් ද වැශේමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවිර කුසලක් කරමෝ ද? අපි අධිරම රාගය, විෂම ලෝහය, මිච්චාධිරමය යන මේ තුන් ලාමක ධරම දුරුලන්නමෝ නම්, මේ කුගලධිරමය සමාදාන් කොට ගෙන පවත්නමෝ නම් යෙහෙකු'යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු ප්‍රාණසාතයෙන්, අදත්තාදානයෙන්, කාමලීරූපවාරයෙන්, මුසාවාදයෙන්, පිසුණවාවායෙන්, එරුෂ්වාවායෙන් සමථප්‍රලාපයෙන් වළකින්නාහ. අනිධ්‍යාව, ව්‍යාපාදය, මිච්චාදාෂ්විය දුරුලන්නාහ. අධිරම රාගය, විෂම ලෝහය, මිච්චාධිරමය යන තුන් පාපධිරම බැහැර කරන්නාහ. මේ කුසල් දහම සමාදාන් කොට ගෙන පවතින්නාහ. ඔහු කුගලධිරම සමාදාන හේතුයෙන් ආසුෂුයෙන් ද, වැශීයෙන් ද වැශේමින්නාහ. ආසුෂුයෙන් ද වැශීයෙන් ද වැශේනා, හටුරුදු විසිදහසක් ආසු ඇති ඒ මිනිසුන්ගේ දරුවේ හටුරුදු සත්‍යිස් දහසකට ආසු ඇතියේ වන්නාහ.

21. මහණෙනි, එ කල්හි ඒ සත්ත්වට, 'අපි වතාහි කුගලධිරම සමාදාන හේතුයෙන් ආසුෂුයෙන් ද, වැශීයෙන් ද වැශේමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවිර කුගලයක් කරමෝ ද? අපි මව කෙරෙහි මොනවට පිළිපදින්නමෝ, පියා කෙරෙහි මොනොවට පිළිපදින්නමෝ මහණුනට සත්කාර කරන්නමෝ, බලුණනට සත්කාර කරන්නමෝ කුලයෙහි වැඩි සිටියනට යටත් පැවැතුම ඇත්තම් වන්නමු නම්, මේ කුගල ධරම සමාදාන් කොට ගෙන පවතින්නමෝ නම් යෙහෙකු'යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු ප්‍රාණසාතයෙන්, අදත්තාදානයෙන්, කාමලීරූපවාරයෙන්, මුසාවාදයෙන්, පිසුණවාවායෙන්, එරුෂ්වාවායෙන් සමථප්‍රලාපයෙන් වළකින්නාහ. අනිධ්‍යාව, ව්‍යාපාදය, මිච්චාදාෂ්විය බැහැර දන්නාහ. අධිරම රාග විෂමලෝහ මිච්චාධිරම යන තුන් පාපධිරම බැහැර කරන්නාහ. මවුට සත්කාර කරන්නේ, පියාට සත්කාර කරන්නේ, මහණුනට සත්කාර කරන්නේ, බලුණනට සත්කාර කරන්නේ, කුලයෙහි වැඩි සිටියනට යටත් පැවැතුම දක්වන්නේ වන්නාහ. මේ කුසල් දහම සමාදාන් කොට ගෙන පවතින්නාහ. ඔහු කුගල ධරම සමාදාන හේතුයෙන් ආසුෂුයෙන් ද, වැශීයෙන් ද වැශේමින්නාහ. ආසුෂුයෙන් ද, වැශීයෙන් ද වැශේමින්නාහ. ආසුෂුයෙන් ද, අසුරුදු අසු ඇති ඒ මිනිසුන්ගේ දරුවේ හටුරුදු ආසු ඇති ආසු ඇති මිනිසුන් අතුරෙහි පත්සියක් හටුරුදු වයස් වූ කුමරියේ පතිකුලයට යුමට සුදුසු වන්නාහ. මහණෙනි, අසුරුදහසක් හටුරුදු ආසු ඇති මිනිසුන් අතුරෙහි ආහාරක්ෂණීය ද ආහාරක්ලාන්තිය ද මහලු විම ද යන තුන් ආබාධ කෙනෙක් ම වන්නාහ.

ඡඩබරුපූප්පතක්

22. අයිතිවසසහසායුලකුපු හිකිවේ මතුසසාපු අය. ජමුදිපෙ, ඉදෑධි වෙව හටිසස් පින්තා, ව, කුකුවසප්පාතිකා,¹ ගාමනිගමනපද රාජධානියා.² අයිතිවසසහසායුලකුපු හිකිවේ මතුසසාපු අය. ජමුදිපෙ, අවේල් මක්කා ප්‍රේටා හටිසස් මතුසසාපු සෙයාලාපි නළවනා. සරවනා.³ වා.

අයිතිවසසහසායුලකුපු හිකිවේ මතුසසාපු අය. බාරාණයි කෙතුමනී නාම රාජධානි හටිසස් ඉදි, වෙව පින්තා ව බුජනා ව ආකිණින්-මතුසා ව පුහිකා ව. අයිතිවසසහසායුලකුපු හිකිවේ මතුසසාපු ඉමසම්. ජමුදිපෙ වතුරායිනි නගරසහසානි හටිසසනි කෙතුමනීරාජධානී-පමුඛානි. අයිතිවසසහසායුලකුපු හිකිවේ මතුසසාපු කෙතුමනීය, රාජධානීය, සංඛ්‍යා නාම රාජා උපරිසස් විජිතාවී ජනපදනාවරියපෙනා සත්තරතනා-සමන්තාගත්තා. ක්‍රිස්ථිමානි සත්තරතනානි හටිසසනි, සෙයාලීදා, වකකරතනා. හන්දීරතනා. අස්සරතනා. මල්කීරතනා. ඉන්දීරතනා. ගහපත්තිරතනා. පරිත්‍යායකරතනාමෙව සත්තම්. පරෝසහසා ටෙ, පත්තස පුත්‍රා හටිසසනි පුරා විරඹරුපා පරසෙනායුමදානා. සො ඉම. පරවී. සාගරපරියනා අදෙකුනා අසන්නනා ධීමෙනා අයිතිය අභ්‍යාවහිසස්.

මෙතෙකයාවූපුපාදු

23. අයිතිවසසහසායුලකුපු හිකිවේ මතුසසාපු මෙතෙකයානාම හහවා, ලෙළාකේ උපරිසස් අරහ. සම්මාසමුද්‍රයා, විශ්‍රාවරණ-සම්පෙන්තා පුගත්තා, ලෙළාකවිදු අනුකූලරා පුරිසදමසාරපී සන්නා දෙවමතුසානා. මුදෑධි හගවා. සෙයාලාපහ. එතරහි ලෙළාකේ උපෙන්තා අරහ. සම්මාසමුද්‍රයා, විශ්‍රාවරණසම්පෙන්තා පුගත්තා, ලෙළාකවිදු අනුකූලරා පුරිසදමසාරපී සන්නා දෙවමතුසානා. මුදෑධි හගවා. සො ඉම. ලෙළාකං සදෙවිකං සමාරකං සමුළුමකං සසසාමුඩුමණ්ඩා පරං සදෙවමතුසා සය. අහිස්සා, සව්‍යිකානි, පැව්වදෙසස්, සෙයාලාපහ. එතරහි ඉම. ලෙළාකං සදෙවිකං සමාරකං සමුළුමකං සසසාමුඩුමණ්ඩා පරං සදෙවමතුසා සය. අහිස්සා සව්‍යිකානි, පැව්වදෙස්, සෙයාලාපහ. එතරහි දෙමෙන් ආදිකලුෂාණ. මෙතෙකිකලුෂාණ. පරියෝගානකලුෂාණ. සාක්ෂී. සබ්‍යාක්ෂේනා. කෙවලපරිපූණණ. පරිපූදි. මුණමවරිය. පකාශසස්. සෙයාලාපහ. එතරහි දෙමෙන් දෙසම් ආදිකලුෂාණ. මෙතෙකිකලුෂාණ. පරියෝගානකලුෂාණ. සබ්‍යාක්ෂේනා. කෙවලපරිපූණණ. පරිපූදි. මුණමවරිය. පකාශම්. සෙයා අනෙකුත්සහසායු හිකුවුසබික. පරිහරිසස් සෙයාලාපහ. එතරහි අනෙකුත් සිකුවුසබිය. පරිහරාම්.

1. කුකුවසප්පාතිකා (සාමාන්‍ය)

2. ගාමනිගම ජනපද රාජධානියා [කුලී], ගාමනිගම රාජධානියා (මැස්)

3. සාරවනා (සාමාන්‍ය)

මහජෙන්, මිනිසුන් හටුරුදු අපුදහසක් ආයු ඇතියන් වූ කල්හි මේ දැඩිව සමාද්ධි (ධාන්‍යාදියෙන් සම්පන්න) ද, ස්ථිත (වස්ත්‍රාදියෙන් පරිපුරුණ) ද වන්නේය. ගම් තියම්ගම දනුවුරුදහන්සු වහළ මතුයෙන් ගමෙකින් ගමකට කුකුලකු විසින් යෑ හැකි වන සේ ඒකාබද්ධ වූ පිහිටි දහස්ගණන් ගෙවිලින් යුත්ත වන්නාහ. මහජෙන්, අපුදහසක් හටුරුදු ආයු ඇති මිනිසුන් ඇති වන කල්හි මේ දැඩිව උත්වනායක් බවත් සේ, අවිවිය මෙන් මිනිසුන්ගෙන් අතුරු පිදුරු තැනි සේ ගැවැසු ඡෘව වන්නේය.

22. මහජෙන්, මිනිසුන් වස් අපුදහසක් ආයු ඇත්තන් වන කල්හි, මේ බරණයේ තුවර සමාද්ධි වූ ද ආසින වූ ද බොහෝ ජනයා ඇත්තා වූ ද මිනිසුන්ගෙන් ආකීණ වූ ද පුලු ආහාර ඇත්තාවූ ද කේතුමකි නම් රජුහනාක් වන්නේය. මහජෙන්, මිනිසුන් අපුදහසක් හටුරුදු ආයු ඇත්තවූන් වූ කල්හි මේ දැඩිවිහි කේතුමකි රාජධානීය පාලමාක් නොවැනී පුවාසු දහසක් නගරයේ වන්නාහ. මහජෙන්, මිනිසුන් අපුදහසක් හටුරුදු ආයු ඇතියන් වූ කල්හි කේතුමකි රාජධානීයෙහි ධාර්මික වූ ධර්මරාජ වූ සිවු සයුරු සිම නොව සතර මහාලීපයට අධිපති වූ, සියලු සතුරන් දිනු, දනුවුහි තහවුරු බවට පැමිණි, සත්රුවනින් යුත් ගබ නම් සක්විති රජක් පහළ වන්නේය. ඔහුට වතුරත්තාය, හස්තිරත්තාය, අඹවරත්තාය, මණිරත්තාය, ස්නීරත්තාය, ගහජපතිරත්තාය, සත්වන පරිනායක රත්තාය දී මේ සඳහන් රත්ත කෙනෙන් වන්නාහ. ඔහුට බාන පුලු නොවූ මුරතිමන් විරයය බදු ගරිරාතිනි, පර සෙන් මඩිනු සමන් වූ, දහසකට වැඩිදුරු නොනෙන් වන්නාහ. හේ තෙම සයුරුහිම මේ වහ පොලොව දැඩිවින් තොර වූ, අවියන් තොර වූ, දැහැමන් සෙමෙන් රිය ගෙන අධිපති වූ වසන්නේය.

23. මහජෙන්, මිනිසුන් හටුරුදු අපුදහසකට පරමාපුප ඇත්තවූන් වූ කල්හි, අරහන් වූ සම්සක්සම්බුද්ධි වූ, විද්‍යාවරණ සම්පන්න වූ, පුළුත වූ, ලොව දැන්නා, තිරුත්තර පුරුහුම්මසාරුහි වූ, දෙවිමිනිස්නාට යාස්තා වූ, සිව්‍යසස් අවබෝධ කළ, සියලු භාග්‍යදාන ඇති, ගමෙනුය නම් භාග්‍යවත් තෙම ලොවී උපදින්නේය. යම්සේ මම මේ සමයෙහි දෙවියන් සහිත මරුන් සහිත බෙහුන් සහිත මේ ලෝකය ද, මහඟ බෙමුණන් සහිත, දෙවිමිනිසුන් සහිත සත්වප්‍රජාව ද තෙමේ ම වෙශයෙහි තුවුණින් දැන පසක් නොව පළ කෙරෙම් ද, එසේ ම ඒ ගමෙනුය බුදුරාජ ද දෙවියන් සහිත, මරුන් සහිත, බෙහුන් සහිත, මේ ලෝකය ද, මහඟ බෙමුණන් සහිත, දෙවිමිනිසුන් සහිත සත්වප්‍රජාව ද තෙමේ ම වෙශයෙහි තුවුණින් දැන, පසක් නොව දැන්වන්නේය. යම්සේ මම මේ සමයෙහි ආදි කළුණාණ මධ්‍ය කළුණාණ පරයවසාන කළුණාණ වූ, අර්ථ සහිත ව්‍යුද්ධිතන සහිත වූ දහම දෙසම් ද, හැම ලෙසින් පිරිපුන් වූ, පිරිපිදු බඩිසර ප්‍රකාශ කරම් ද, එසේ ම ඒ බුදුරාජ තෙමේ ද ආදිකළුණාණ මධ්‍ය කළුණාණ පරයවසාන කළුණාණ වූ, අර්ථ සහිත ව්‍යුද්ධන සහිත වූ දහම දෙසන්නේය. හැම ලෙසින් පිරිපුන් වූ පිරිපිදු බඩිසර ප්‍රකාශ කරන්නේය. යම්සේ මම මේ සමයෙහි නොයෙක් සිය ගණන් සික්ෂු සඩිසයා පරිහරණය කෙරෙම් ද, එසේ ම ඒ බුදුරාජ නොයෙක් සියදහයේ ගණන් සික්ෂු සඩිසයා පරිහරණය කරන්නේය.

24. අට බො හික්බලට සැංඩ්‍රා නාම රාජා යො සො යුපො රස්සුසු මහාපනාදෙන කරාපිතො, තං යුපා උස්සාපෙනු අරස්බාවයින් තං දැන්වා විස්සාරෝජන්වා¹ සමණ්ඩාගමණකපණදිකවහිඛිඛිකයාවකානා දනා දන්වා² මෙතෙකයාස්ස හගවතො අරහතො සම්මාසම්බුද්ධිස්ස සන්නිලක කෙසමස්සු. එහාරෝජනා කාසායානි විත්තානි අව්‍යාලදේවා අගාරසා අනාගාරියා පබෑඵිස්සනි. සො එව්‍යපබෑඵිතො, සමානො එකෙන වුපකවෙයි අප්පමතෙනා ආතාපි පහිතමතෙනා විහරනෙනා න විරස්සව යස්සන්‍යාය කුලපූජනා සම්දෙව අගාරසා අනාගාරියා පබෑරත්නි, කදුනුතරා මුහමවරිය-පරියෝසානා දිවෙකිව බමෙම සය අනිස්සු සම්බෑඵින්ව උපසම්පූජ විහරිස්සනි.

25. අතකදීපා හික්බලට විහරට අත්‍යාසරණා අනාක්ෂේසරණා ධමල-දිපා ධමලසරණා අනාක්ෂේසරණා. කුඩාව හික්බලට හික්බු අතකදීපා විහරත් අත්‍යාසරණා අනාක්ෂේසරණා, ධමලදීපා ධමලසරණා අත්‍යාසරණා?

ඉඩ හික්බලට හික්බු කායේ කායානුපසී විහරත් ආතාපි සම්පරානො සන්මා විනොයා ලොක අහිජ්‍යාදෙමනාස්ස. වෙදනාසු -පෙ-විතෙනු -පෙ - ධමලසු ධමලානුපසී විහරත් ආසාපි සම්පරානො සන්මා විනොයා ලොක අහිජ්‍යාදෙමනාස්ස. එව්‍ය බො හික්බලට හික්බු අතකදීපා, විහරත් අත්‍යාසරණා අනාක්ෂේසරණා, ධමලදීපා ධමලසරණා අත්‍යාසරණා.

හික්බුනා ආපුවණාදිවස්නකරා

26. ගොවර හික්බලට වරට සකෙ පෙන්නිකෙ විසයේ. ගොවර හික්බලට වරනා සකෙ පෙන්නිකෙ විසයේ ආපුනා පි වඩිස්සයා, වමණනා පි වඩිස්සයා, සුබෙන පි වඩිස්සයා, ගොගෙන පි වඩිස්සයා, ධලන පි වඩිස්සයා. කිස්ව හික්බලට හික්බුනා ආපුස්? ඉඩ හික්බලට හික්බු ජන්දසමාධිපධානාසඩිබාර- සමනාගත්. ඉඩිපාදා හාවෙති, විරියසමාධි -පෙ- වින්නසමාධි -පෙ- වීම්.සා සමාධිපධානාසඩිබාරසමනාගත්. ඉඩිපාදා හාවෙති. සො ඉමෙසා වතුනා. ඉඩිපාදා. හාවිතනා බෙශ්ලීකතනා ආක්බිමානා කපය. වා කිටෙකියා කපයාවස්ස. වා. ඉදා. බො හික්බලට හික්බුනා ආපුස්.

1. විසසපරින (ම්‍යා)

2. දැන්වා (ම්‍යා)

24. මහජනි, එකල්භි ගධිත නම් ඒ සක්විති රජ තෙම, පෙර මහාපතාද රජුව විපින් කරවන ලද යම් ප්‍රාසාදයක් වේ ද, (ගණනාදියෙකි ගිලි ඇති) ඒ පහය (ගහන්) මත්තට නාවා. කළක් එහි වැස, මහජන බමුණු දැඩි මගි පුලුනු යදි ආදිතට එය පරිත්‍යාග කොට හැර දමා කෙහෙ රුවුලු බහවා කසාවන් හැද ගිල්ගෙයින් නික්මී භගවත් අර්ථන් තෙමගෙනුය සම්මා-සම්බුදු රජුව වෙතැ, පැවිදිවන්නේ ය. හේ තෙම මෙසේ පැවිදි වූයේ ම, පුදෙකළා වූයේ, කයින් සිතින් විවික්ත වූයේ, නොපමා වූයේ, කෙලෙස් කවන වැර ඇතියේ, නිවන් කර මෙහෙසු සිතින්නේ, මද කළෙකින් ම, යමක් පිණිස කුල දරුවෝ ගිහි ගෙන් නික්ම මනා කොට ම සපුන් විදින් නම්, ඒ නිරුත්තර වූ සපුන් බඩිය අවසන වූ රහත්-රලය වන්මතු බෙවෙහි ම තමා ම දැන පසක් කොට සපයා වසන්නේ ය.

25. මහජනි, (එබුරින්) ආත්මය (ලොඩි ලොඩුතුරා දහම්) විප කොටුත්තේ වැ ආත්මය ගරණ කොටුත්තේ වැ අත් ගරණයක් අපෙක්ෂා තො කරන්නේ වැ, ධර්මය ද්විප කොටුත්තේ වැ ධර්මය ගරණ කොටුත්තේ වැ, අත් ගරණයක් නැත්තේ වැ වසවූ.

මහජනි, කෙසේ නම් මහජන තෙම ආත්මය විප කොටුති වැ, ආත්මය ගරණ කොටුති වැ, අත් ගරණයක් නැත්තේ වැ වෙසේ ද? ධර්මය විප කොටුති වැ, ධර්මය ගරණ කොටුති වැ, අත් ගරණයක් නැති වැ වෙසේ ද?

මහජනි, මෙහි මහජන තෙම කය ආශ්‍රාව බලනුයේ, කෙලෙස් කවන වැර ඇත්තේ, තුවණින් දත්තේ, එලැඹිවූ සිහි ඇත්තේ, ලොවෙහි (කයෙහි) අනිධ්‍යාවත් දෙම්නාසන් පහ කොට වෙසෙයි. වෙදනාවන්හි ... සිතෙහි ... ධර්මයන්හි ධර්ම ආශ්‍රාව බලනුයේ කෙලෙස් කවන වැර ඇත්තේ තුවණින් දත්තේ එලැඹිවූ සිහි ඇත්තේ, ලොවෙහි (ධර්මයන්හි) අනිධ්‍යාවත් දෙම්නාසන් පහ කොට වෙසෙයි. මහජනි, මෙසේ ම මහජන තෙම ආත්මය විප කොටුති වැ, ආත්මය ගරණ කොටුති වැ අත් ගරණයක් නැති වැ, ධර්මය විප කොටුති වැ ධර්මය ගරණ කොටුති වැ, අත් ගරණයක් නැති වැ වෙසෙයි. මහජනි, තමන් සතු වූ පියාගෙන් තමනාට උරුම වැ ආ හැසිරිමට නිසි පෙදෙසෙහි හැසිරෝවූ. තෙපි පියාගෙන් උරුම වැ ආ හැසිරිමට නිසි පෙදෙසෙහි හැසිරෝන්නඩු, ආපුළයෙන් ද වැඩින්නඩු, වැඩියෙන් ද වැඩින්නඩු, සුවියෙන් ද වැඩින්නඩු, සෞග-යෙන් ද වැඩින්නඩු, බලයෙන් ද වැඩින්නඩු ය. මහජනි, මහජනුගේ ආපුළයට කරුණු කවරේ ද? මහජනි, මෙහි මහජන තෙම ජන්ද සමාධිය ප්‍රධාන කොටුති සංස්කාරයන් ගෙන් සමන්විත වූ සංදේශිපාදය වඩියි. විරය සමාධිය ... විත්ත සමාධිය ... විමලා සමාධිය ප්‍රධාන කොටුති සංස්කාර-යන්ගෙන් සමන්විත වූ සංදේශිපාදය වඩියි. හේ මේ සකර සංදේශිපාද වැසූ බැවින් බෙඟුල කොට කළ බැවින් කැමැති වන්නේ කල්පයක් හේ කල්පයට වැඩි කළක් හේ සිටියා හැකි වන්නේ ය. මහජනි, මෙය වනාහි මහජනුගේ ආපුළයට කරුණ වෙයි.

කිසුව හික්කිට්ටේ හික්කුනො, ව්‍යැණිසම්? ඉඩ හික්කිට්ටේ හික්කු සිලවා ටොති පාතිමොක්කියාවරසංඝිතා විහරති ආචාරගොවරසම්පූර්ණයා අනුමතකාපු විජේසු හයදසාටී, සමාදය සික්කිති සික්කාපදසු. ඉදා බො හික්කිට්ටේ හික්කුනො, ව්‍යැණිසම්.

කිසුව හික්කිට්ටේ හික්කුනො පුබසම්? ඉඩ හික්කිට්ටේ හික්කු විවිධාව කාමෙහි විවිධ අකුසලේහි ධමෙහේහි සවිතකකා. සවිවාර. විවෙකජ. පිත්සුඩං පයම්. ක්‍රියානා. උපසම්පර්ශවිහරති, විතකකාවිවාරානා. වූපසමා. -පෙ- දුතිය. ක්‍රියානා. -පෙ- තතිය. ක්‍රියානා. -පෙ- ව්‍යුන්ද්‍රි. ක්‍රියානා. උපසම්පර්ශ විහරති. ඉදා බො පන හික්කිට්ටේ හික්කුනො පුබසම්.

කිසුව හික්කිට්ටේ හික්කුනො, භෞගසම්? ඉඩ හික්කිට්ටේ හික්කු මෙතකා-සහගතෙන වෙතසා එක. දිසා. එරින්ඩා විහරති, තරා දුතිය., තරා තතිය., තරා ව්‍යුන්ද්‍රි., ඉති උද්ධිමධ්‍ය තිරිය. සක්කිය සක්කිතකතාය සක්කිවිතකා ලෙළාක. මෙතකාසහගතෙන වෙතසා විපුලෙන මහගුතෙන අප්පමාලනා අවෙරන අඛ්‍යාපජේතන¹ එරින්ඩා විහරති. ඉඩ හික්කිට්ටේ හික්කු කරුණා-සහගතෙන වෙතසා, -පෙ- මුද්‍රානාසහගතෙන වෙතසා, -පෙ- උපසක්ඩා-සහගතෙන වෙතසා එක. දිසා. එරින්ඩා විහරති, තරා දුතිය., තරා තතිය., තරා ව්‍යුන්ද්‍රි. ඉති උද්ධිමධ්‍ය තිරිය. සක්කිය සක්කිතකතාය සක්කිවිතකා ලෙළාක. උපසක්ඩාසහගතෙන වෙතසා විපුලෙන මහගුතෙන අප්පමාලනා අවෙරන අඛ්‍යාපජේතන එරින්ඩා විහරති. ඉදා බො හික්කිට්ටේ හික්කුනො භෞගසම්.

කිසුව හික්කිට්ටේ හික්කුනා බලසම්? ඉඩ හික්කිට්ටේ හික්කු ආසවානා බයාඅනාසව. වෙමතාවිමුනති. පසක්කුවිමුනති. දිවෙස්ව ධමෙම සය. අහිස්ක්කු සවිජ්‍යකන්ඩා උපසම්පර්ශ විහරති. ඉදා බො හික්කිට්ටේ හික්කුනා බලසම්.

තාහ. හික්කිට්ටේ අක්ක්‍රේද. එකබලම්පි සම්බුජසාමි ය. එව. දුප්පසහ. යපයිද. හික්කිට්ටේ මාරබල. කුසලානා. හික්කිට්ටේ ධම්මානා. සමාදනාහනු එවමිද. ප්‍රක්ක්‍රේද. පවච්චිතිනි.

ඉදම වොවාසගවා, අනුමතනා තෙ හික්කු සගවතා, හායිත. අහින්සානති.

වකකවතන්සිසියනාදසුනත. නිවයිත. තතිය.

-
1. පයම්ප්‍රජිතා. පිමු. (PTA)
 2. අඛ්‍යාපජේතන. (පිමු. PTA)

මහජෙන්, මහණුගේ වැශයට කාරණ කවරේ ද? මහජෙන්, මෙහි මහඟ තෙම සිල්වත් වේ ද, පාමොක් හැඩුරුමෙන් හැඩුරුගෙන්, ආචාර ගොවර දෙකින් යුත් වූගේ, අනුමාතු වරදෙහි ද බිය දක්නා සුපු වූගේ වෙසේ ද, සමාදන් කොට ගෙන සිකපදන්හි සික්මේ ද, මහජෙන්, මෙය මහණුගේ වැශයට කාරණ වේ.

මහජෙන්, මහණුගේ සුවයට කාරණ කවරේ ද? මහජෙන්, මෙහි මහඟ, තෙම කාමයන්ගෙන් වෙන් වැ ම, අකුසල් දහමුන්ගෙන් වෙන් ව ම, විතරක සහිත, විවාර සහිත, විවෙකයෙන් උපන් ප්‍රිතිය හා සුවය හා ඇති, පළමු දහන ලැබේ වෙසෙයි. විතරක විවාරයන් සහිදිමෙන් ... දෙවෙනි දහන ... තෙවෙනි දහන ... සිවුවන දහන ලැබේ වෙසෙයි. මහජෙන්, මෙ වනාහි මහණුගේ සුවයට කාරණ වේයි.

මහජෙන්, මහණුගේ හෝගයට කාරණ කවරේ ද? මහජෙන්, මෙහි මහඟ තෙම මෙමත් සහගත සිතින් එක් දෙසක් පැතිර ගෙන වෙසෙයි, එසේ දෙවෙනි දෙස, එසේ තෙවෙනි දෙස, එසේ සිවුවන දෙස, මෙසේ උඩි, යට, සරස, හැම තැන, සියලු ලොව මහන් වූ මහදැගත වූ අපමාණ වූ මෙවර රහිත වූ තෙළුධරහිත වූ මෙමත් සහගත සිතින් පැතිර ගෙන වෙසෙයි. මහජෙන්, මෙහි මහඟ තෙම කරුණා සහගත සිතින් ... මූදිනා සහගත සිතින් ... උපෙක්ෂා සහගත සිතින් එක් දෙසක් පැතිර ගෙන වෙසෙයි. එසේ දෙවෙනි දෙස, එසේ තෙවෙනි දෙස, එසේ සිවුවන දෙස, මෙපරිද්දෙන් උඩි, යට, සරස, හැම තැන, සියලු ලොව මහන් වූ මහදැගත වූ අපමාණ වූ වෙටර රහිත වූ, තෙළුධ රහිත වූ උපෙක්ෂා සහගත සිතින් පැතිර ගෙන වෙසෙයි. මහජෙන්, මෙය මහණුගේ හෝගයට කාරණ වේයි.

මහජෙන්, මහණුගේ බලයට කාරණ කවරේ ද? මහජෙන්, මෙහි මහඟ තෙම ආසුවයන්ගේ විනාශයෙන් ආසුව රහිත වූ එල සමාධිය ද එල ඇතාය ද මේ අත්බවිති ම තෙමේ ම වෙසෙයි නුවුණින් දැන, පසක් කොට ලැබේ වෙසෙයි. මහජෙන්, මෙය වනාහි මහණුගේ බලයට කාරණ වේ.

මහජෙන්, මාර බලය සේ දුක සේ මැඩිලියා යුතු වූ අන් එක ද බලයක් මම (නුවණුයින්) තො දකිමි. (එය ද මේ රහන් පල තෙම මැඩ ලයි.) මහජෙන්, මෙසේ කුළුල ධර්මයන්ගේ සමාදන හෙතුයෙන් මේ (ලොවුතුරා) පින ද (රහන් පලය තෙක් ම) වැඩි.

භාග්‍යවතුන් වහන්සේ මෙය විදුල ගේක. ආරාධිත සිතුනි ඒ සික්ෂා භාග්‍යවතුන් වහන්සේ ගේ විවනාය පිළිගත්හ.

තෙවෙනි වතුවර්ති සිංහනාද සූත්‍රය නිමියේ යැ.

අග්‍රහකුදිසුතියා.

1. එව්‍ය මේ සූත්‍රයා:

එකා සමයා හගවා සාවන්සේයා විහරන් පුබඩාරාමේ මිගාරමානුපාසාදේ. තෙන බො පන සමයෙන වාසේවුහාරඳාරා, හිතුවුසු පරිවෘතන්ටී සික්වු-හාවා ආක්‍රිමිමානා. අට බො හගවා සායන්ස්සමයා පටිසලුනා වුවයිනො පාසාද මිරෝහිනා පාසාදපට්ටායායා¹. අඛිහාකාසය ව්‍යුතියි. අදාළයා බො වාසේවුදා හගවන්නා සායන්ස්සමයා පටිසලුනා වුවයිනා පාසාද මිරෝහිනා පාසාදපට්ටායායා. අඛිහාකාසය ව්‍යුතියිනා. දිස්වාන හාරඳාරා ආමතනයි: “අයා ආවුසේ හාරඳාරා හගවා සායන්ස්සමයා පටිසලුනා වුවයිනා පාසාද මිරෝහිනා පාසාදපට්ටායායා අඛිහාකාසය ව්‍යුතියිනා. අඛිහාකාසය ව්‍යුතියිනා. ආයාමාවුසේ හාරඳාරා යෙන හගවා තෙනුපසඩිස්සාම. අප්පාවනාම උහැයුම හගවනා සත්තනිකා² ධිම්මි. කර්. සවිණායා”නි. ‘පව්‍යාමාවුසේ’නි බො හාරඳාරේ වාසේවුස්සය පෙවෙස්සයි. අට බො වාසේවුහාරඳාරා යෙන හගවා තෙනුපසඩිස්සු. උපසඩින්වා හගවන්නා අහිවාදේන්වා හගවන්නා ව්‍යුතියිනා අනුවඩිම්සු.

2. අට බො හගවා වාසේවු ආමතනයි: ‘තුමෙක බෙජල් වාසේවු මාසමණ්ඩවවා මාසමණ්ඩකුලිනා මාසමණ්ඩකුලා අයාරස්සා අනාගාරියා පැබැඹිනා. කවච වේ වාසේවු මාසමණ්ඩ න අකෙකාසන්න න පරිහාසනාත් නි?’නි.

“තෙස නො හනෙන මාසමණ්ඩ අකෙකාසන්න පරිහාසන්න අන්තරුපාය පරිහාසාය පරිපුණ්ණිය නො අපරිපුණ්ණියා”නි.

“යට් කර්. පන වේ වාසේවු මාසමණ්ඩ අකෙකාසන්න පරිහාසන්න අන්තරුපාය පරිහාසාය පරිපුණ්ණිය නො අපරිපුණ්ණියා ?නි”.

1. පරිවෘති – සිලු.
2. පාසාදපට්ටායායා-කම්.
3. සමුවා-ස්ථා කම්.

4

අගාධික්‍රීති සුව්‍යයි

1. මා විසින් මෙසේ අසනලදී:

එක් සමයෙක්සි හාගාචාවතුන් වහන්සේ සැවැත්තුවර නිසා මිගාර-මාජුපාසාද නම් වූ පුද්‍රවාරාමයෙකි වැඩි වසනා සේක. එසමයෙකි වාසිඡ්‍රය හරද්වාජ යන හෙරණ දෙනාම හික්ෂාහාවය (ලපසපුව) පතන්නාපු හික්ෂාන් කෙරෙහි පිරිවෙසෙන්, එකල්හි හාගාචාවතුන් වහන්සේ සවස වේලෙහි පල-සමවතින් නැඟී සිටියෙක්. පහයෙන් බැසු, පහය ඉදිරියෙහි සෙවණෙහි එලිමහනෙහි සක්මන් කරන සාගාචාවතුන් වහන්සේ සෙක. වාසිඡ්‍ර හෙරණ තෙම, සවස වේලෙහි-පලසමවතින් නැඟී සිට පහයෙන් බැසු, පහය ඉදිරියෙහි සෙවණු එලිමහ-නෙහි සක්මන් කරන හාගාචාවතුන් වහන්සේ දිටි. දක හාරවාජ හෙරණපු බණවා, ‘අවැත්ති, හාරවාජයෙනි, මේ හාගාචාවතුන් වහන්සේ සවස වේලේ පලසමවතින් නැඟී සිට පහයෙන් බැසු, පහය ඉදිරියෙහි සෙවණු එලිමහ-නෙහි සක්මන් කරන සේක. අවැත්ති, හාරවාජයෙනි, එමු. හාගාචාවතුන් වහන්සේ කරා එලැඹින්නමු. හාගාචාවතුන් වහන්සේ ලෙතින් ධීම් කඳාවක් අසන්නාව ලබන්නාමෝ නම් ඉතා යෙහෙකු’දි කි ය. ‘එසේ ය, අවැත්ති’දි කියා ම හාරධාජ තෙම වාසිඡ්‍රයාට පිළිවදන් දුනා. ඉක්බිනි වාසිඡ්‍ර හාරධාජ දෙ නාම හාගාචාවතුන් වහන්සේ කරා ගියහ. ගොස් ඔබ වැදු, සක්මන් කරන හාගාචාවතුන් වහන්සේ අනුව සක්මන් කළහ.

2. එකල්හි හාගාචාවතුන් වහන්සේ වාසිඡ්‍රයා බණවා, ‘වාසිඡ්‍රයෙනි, තෙම් වූ කලි මාහමණජාතික වූ මාහමණයන් අතුරෙහි කුලසම්පන්‍ය වූ මාහමණ කුලය හුර ශිජිගෙන් නික්ම සපුන් වන්නොශ වහු. කිමෙක් ද වාසිඡ්‍රයෙනි, තොපට මාහමණයෝ ආනුශ නො කෙරෙන් ද? පරිභව තො කෙරෙන් ද?’දි අසා වදුල සේක.

‘වහන්ස, එකාන්තයෙන් ම මාහමණයෝ අපරිපුණී නො වූ (අතර තොතැවැති) පරිපුණීවූ (නිරතුරු වූ) තමනාව ඩුරු වූ පරිභව වවනයෙන් කෙසේ නම් තොපට මාහමණයෝ ආනුශ පරිභව කෙරෙන් ද?’ දි හාගාචාවතුන් වහන්සේ ප්‍රථමිත් සේක.

‘වාසිඡ්‍රයෙනි, අපරිපුණී නො වූ පරිපුණී ම වූ තමනාව ඩුරු වූ පරිභව වවනයෙන් කෙසේ නම් තොපට මාහමණයෝ ආනුශ පරිභව කෙරෙන් ද?’ දි හාගාචාවතුන් වහන්සේ ප්‍රථමිත් සේක.

මූහමලු හැනා එවමාහාපු: “මූහමලු”ව සේටටෝ විත ගැනා, හිනා, අමක්කද ව ගැනා මූහමලු”ව පුළුකොකා විත ගැනා, කත්තා අමක්කද ව ගැනා. මූහමලු”ව පුරුණින් නො, අමූහමලු, මූහමලු, ව මූහමලු, පුරුණා ඔරසා, මුබනා, ජාතා, මූහමලු, මූහමලුනිමිතා, මූහමදයාද. ඔත තුළමක සේටටෝ ව ගැනා හිනා, හිනාමනු ව ගැනා අරකුපගතා, යදිදා මූණ්ඩකේ සමණකේ ඉගෙන කැන්තා බැංචුපාදපලවට. තයිදා නා සාමු, තයිදා නාප්‍රවරුපා, ය. තුළමා සේටටෝ ව ගැනා. හිනා, හිනාමනු ව ගැනා අරකුපගතා, යදිදා මූණ්ඩකේ සමණකේ ඉගෙන කැන්තා බැංචුපාද-පලවට”නි. එවා බො, නො, හැනා මූහමලු අකොකාසන්නා පරිභාසන්නා අනුරුපය පරිභාසාය පරිභාසාය නො අපරිපු ගැන්නායා”නි.

“තයා වෛ වාසේට්ටා මූහමලු පොරාණ. අසේරත්නා එවමාහාපු: මූහමලු”ව සේටටෝ විත ගැනා, හිනා, අමක්කද ව ගැනා, මූහමලු ව පුළුකොකා විත ගැනා, කත්තා අමක්කද ව ගැනා, මූහමලු”ව පුරුණින් නො නො, අමූහමලු, මූහමලු”ව මූහමලු පුරුණා ඔරසා, මුබනා, ජාතා මූහමලු, මූහමලු”ව මූහමලු පුරුණා පුරුණා ඔරසා, මූහමලුද”නි. දිස්ත්‍රිකායා බො, පන වාසේට්ටා මූහමලුනා. මූහමලුනා මූහමලුනායේ උතුනියා”පි ගබහිනියා”පි විජායමානා”පි පායමානා”පි. තන ව මූහමලු යොනීරා”ව සමානා එවමාහාපු. මූහමලු”ව සේටටෝ විශේෂා -පෙ- පුරුණා ඔරසා -පෙ- මූහමදයාද”නි. තන ව මූහමානාක්කවට අභ්‍යාව්ධින් මුසා ව භාසන් බැඹුණ් අප්‍රක්කාද. රසවන්නා.

වාතුවණසුදායී

3. වනකාරෝ’ මේ වාසේට්ටා ව ගැනා, බනත්‍යා මූහමලු වෙසසා පුදු. බනත්‍යා”පි බො, වාසේට්ටා ඉගෙකවේවා පාණාතිපාතී හොත් අදින්නාදයී කාලමසු මිව්‍යාවාරි මුසාවාදී පිපුණවාවේ, එරුසාවාවේ, සමටප්‍රලාපි අහිජකාදු බෝපත්‍රවීතකා මිව්‍යාදියී. ඉති බො වාසේට්ටා යෝ’ මේ ධම්මා අකුසලා, අකුසලසඩඩාතා සාව්‍යා, සාව්‍යාසඩඩාතා, අසේරිතබවා අසේරිතබසඩඩාතා නා අමරියා නා අලමරියසඩඩාතා, කත්තා කත්තාවීපාතා විකුණුගරහිතා, බනත්‍යා යෝ පි තන ඉගෙකවේව සන්දිස්සන්නා. මූහමලු පි බො වාසේට්ටා -පෙ- වෙසසා පි බො වාසේට්ටා -පෙ- පුදු පි බො වාසේට්ටා ඉගෙකවේවා පාණාතිපාතී හොත් අදින්නාදයී -පෙ- මිව්‍යාදියී. ඉති බො වාසේට්ටා යෝ’ මේ ධම්මා අකුසලා අකුසල-සඩඩාතා -පෙ- කත්තා කත්තාවීපාතා විකුණුගරහිතා, පුදු පි තන ඉගෙකවේව සන්දිස්සන්නා.

1. කත්තා අමක්කද වියෙනා-නා.

‘වහන්ස, ‘මාජ්මණ වැණිය ම ග්‍රෙශ්ච ය, අනා වැණියෝ පහත් ය. මාජ්මණව-ගය ම අක්ලවාන් ය, ඉතිරි කුත්-ව-ගයෝ ම කෘෂ්ණවීස් ය. මාජ්ම-ණයෝ ම අඩ වෙත්. මාජ්මණ නොවුවේ අඩ නොවෙත්. මාජ්මණයෝ ම බඩුගේ මුවින් බිජි වූ, බඩු ගෙන් උපත්, බඩු විසින් මවන ලද, (වේද-වේදිඩාන්) බඩුගේ ද්වැද්ධව උරුම කරු වූ, බඩු ගේ එංරස ප්‍රත්‍යාගෝ වූ. ඒ තෙහි ග්‍රෙශ්ච වැණිය හැරදා, ගැහැවි වූ කළු වූ මාරපාක්ෂික වූ, බඩුගේ පයින් උපත් මුඩු මහඳුන් වූ හින වැණියකට පැමිණියේ ය යන යමෙන් ඇදේ, එය නො මැනව, එය නො සුරුවූ ය’ යි, වහන්ස, මෙයේ අපරිපූණ් නො වූ, පරිපූණ් ම වූ, තමනට පුරුවූ ගැරපුම බයින් අපට ආනුශ කෙරෙන්, පරිභව කෙරෙන්” යැයි වාශිෂ්ච තෙම කී ය.

‘වාශිෂ්චයෙන්, මාජ්මණයෝ එකාන්තයෙන් ම පුරාණ කඩාව (ලෝකෝත්පත්තිවරයාව-ගය) පිහි නො කරන්නාඟු, ‘මාජ්මණයෝ ම ග්‍රෙශ්ච වැණිය ය, අත් වැණියෝ හිනායහ, මාජ්මණයෝ ම අක්ල වැණිය ය, අනා වැණියෝ කෘෂ්ණයහ අමාජ්මණයෝ නො ව මාජ්මණයෝ ම අඩ වෙත්, මාජ්මණයෝ ම මාජ්මයාගේ මුබයෙන් බිජි වූ, මාජ්මයාගේ එංරස ප්‍රත්‍යාගෝ’ යි කියන්. වාශිෂ්චයෙන්, මාජ්මණයාන් ගේ මිසඳ් වූ ද, ගැඩිනි වූ ද, වින්නාවූ ද, (දරුවනට) කිරී පොවන්නාවූ ද බැමිණියෝ දක්නා ලැබෙන්. ඒ බමුණෙක් යෝනියෙන් උපත්තෙන් වන්නාඟු මාජ්මණවැණිය ම ග්‍රෙශ්ච ය... මාජ්මයෝ ම මාජ්මයාගේ දායාද වූ මාජ්මයාගේ එංරසප්‍රත්‍යාගෝ යැයි මෙයේ කියන්. එසේ කියන්නාඟු මාජ්මයාට ම නිඹු කෙරෙන්, වුසවා තෙපලත්, බොහෝ අකුසල් ද රස කෙරෙන්.

3. වාශිෂ්චයෙන්, ක්ෂේත්‍රීය මාජ්මණ වෙශයා ග්‍රුද යැයි යි මේ වැණි පතරෙකි. වාශිෂ්චයෙන්, මෙහි එක්තරා ක්ෂේත්‍රීයයෙක් ද පැහැවා කරන සුපු වෙයි නොදුන් දා ගන්නා සුපු වෙයි. කාමයන්කි වරදවා, හැඩිරෙන සුපු වෙයි. මුසවා, බණන සුපු වෙයි. පෙහෙසුන් තෙර්ලන සුපු වෙයි. පරෝග් බස කියන සුපු වෙයි. සම්ප්‍රාප්‍ර දෙඩින සුපු වෙයි. අභිධ්‍යා බහුල වෙයි. ව්‍යාපාද්‍යට පැමිණි සිතුන්නේ වෙයි. මිසදිට ගන්තෙක් වෙයි. වාශිෂ්චයෙන්, මෙයේ අකුසල් යැයි කියන ලද, අකුසල් ම වූ, වරද සහිත යැයි කියන ලද, වරද සහිත ම වූ, නොපෙශ්‍රිත යැයි කියන ලද, නොපෙශ්‍රිත යැයි කියන ලද, නොපෙශ්‍රිත යැයි වෙයි. ආරයහාවයට නොපෙශ්‍රිත යැයි කියන ලද, ආරයහාවය පිදු කිරීමහි නො පොහොසත් ම වූ, කෘෂ්ණවිපාක ඇති, කෘෂ්ණම වූ, සුව්‍යානුප්‍රත්තන් වියින් ගරහන ලද, යම් පාප ධීම් කෙනෙක් වෙන් ද, ඒ ඇතුම් ලාමක ධීම්යෙන් මෙහි ක්ෂේත්‍රීයා කෙරෙන් ද දක්නා ලැබෙන්, ... මාජ්මණයා කෙරෙහි ද දක්නා ලැබෙන්... ග්‍රුදයා කෙරෙහි ද දක්නා ලැබෙන්.

බහුත්මයා පි ගො වාසේය ඉංගිකලව්වා, පාරුණුත්තිපාතා පටිචිරෙනා ගොත්. අදිකකාදනා පටිචිරෙනා, කුමෝසු මිශ්‍රවාරා පටිචිරෙනා, මුසාවාද පටිචිරෙනා, පිසුනුය වාචාය පටිචිරෙනා, එරුසාය වාචාය පටිචිරෙනා, සමඟපාලාසා පටිචිරෙනා, අනාගිරිය්කීලු අඛණ්ඩනාවීනෙකා සමාඳිවයි. ඉති ගො, වාචවක් යො' ලේ ධමම්, කුසාලා කුසාලසඩ්බ්ලාතා අනාවර්ත් අනාවර්ත්ස බිඩුනා සෙවිතබ්බා ගස්විතබ්ස බිඩුනා අලමරියා අලමරිය-ස බිඩුනා පූක්කා පූක්කාවීපාතා විශ්වාසයක්, බිඩ්මේය පි තෙ වාසේවක් ඉංගිකලව්ව සන්දිසාත්ත්.

ම්‍රාසුවලත්‍ය පි ගො වාසසවකු -පෙ- වෙසසසා පි ගො වාසසවකු-පෙ-
පූදු පි ගො වාසසවකු ඉංගිරිලටත්වා පාණුනීපාතා පරිවිරෝධා හොති
-පෙ- අනාගිරස්කාපු අඩුපත්‍රවිශේෂා සමාදිවයි. ඉති ගො වාසසවකු
යේ'මේ ධමමා කුසලා කුසලසඩිතා අනාවර්තා අනාවර්තසඩිතා
සෙවිතබවා සෙවිතත්වසඩිතා අලමරියා අලමරියසඩිතා පුකකා
සුකකාවිපාතා විකුණුපැහැන්, පූදුහැටි තෙ ඉංගිරිලටත්ව සන්දිස්සහයි.

දුමෙපු ගො වාසේවයා විත්තු විණුණුපු එව්. උහයටාකිණුණුපු විකාමානෙපු ක්රිජුපුකෙකුපු ධිමෙපු විකුණුගරහිතෙපු ලේව විකුණුපා-සන්සුපු ව. යදේත් මාගම්ලෝ එව්මාහාපු; මාගම්ලෝ'ව සෙවයා විණුණුණ් හිතා අකෙකුද විණුණ්. මාගම්ලෝ'ව පුරුෂෙකු, විණුණුක්තා අකෙකුද විණුණ්, මාගම්ලෝ'ව පුරුෂවිතනී නො අමාගම්ලෝ, මාගම්ලෝ'ව මූහුම්ලෝ පුරුෂ මුබනේ ජාත්‍ය මුබනේ ජාත්‍ය මූහුම්ලෝ මූහුම්ලෝ'ත්, තු. තෙස්. විකුණු තාත්‍යාන්තාත්. තු. කිස්ස හේතු? දුමෙස්. හි වාසේවයා විත්තාත්. විණුණ්නා. ගො ගොන් හිකුවු අරහු. ඩිලැස්ඡැට් වූයිත්වා කනකරණියා තිහිතහාරෝ අනුපාත්‍යාදයෝ. පරික්විණුවස්. ගොරන්න සමධ්‍යකුවිමුනෙනා, සොනොස්² අයෙම්ක්‍රියත්. ධිමෙනෙව් නො අධිමෙන්න. ධිමෙව්, හි වාසේවයා සෙවයා ජනනයී. දිවෙය ලේව ධිමෙව අණිසම්පාදයෝ³.

1. විද්‍යාලුපසන් (ඇයා)
2. ගතස්: PTS

3. ദിനിയമ്പരാധരജ്ഞി. (മരച്ച. Mrs)

වාශිෂ්ටධියෙනි, මෙහි ඇතැම් ක්ෂේත්‍රයෙක් ද පණිවායෙන් වැළැක්කේ වෙයි. අධිනාදනීන් වැළැක්කේ වෙයි, කාමයන්හි වරදවා හැඳිරිමන් වැළැක්කේ වෙයි, මුසවායෙන් වැළැක්කේ වෙයි, පෙහෙසුන් තෙප්ලන් වැළැක්කේ වෙයි, පරෝස බිජින් වැළැක්කේ වෙයි, සම්ප්‍රාපයෙන් වැළැක්කේ වෙයි, දුෂ්චිඛා නැත්තේ වෙයි, ව්‍යාපාද්‍යෙන් සින් නැත්තේ වෙයි, සම්දිවු ගත්තේ වෙයි. වාශිෂ්ටධියෙනි, මෙසේ කුසල යැයි කියන ලද කුසල් ම වූ, වරද රහිත යැයි කියන ලද, වරද රහිත ම වූ, සෙවියැ යුතු යැයි කියන ලද සෙවියැ යුතු ම වූ, ආරයාවය සිදු කිරීමෙහි පොහොසත් යැයි කියන ලද, ආරයාවය සිදු කිරීමෙහි පොහොසත් ම වූ ඇක්ලවිපාක ඇති, ඇක්ල ම වූ, තුවණුත්තන් විසින් පසස්නා ලද යම් ධ්‍යාමි තෙකනෙක් වෙත් ද, ඒ ඇතැම් දහමිු මෙහි ක්ෂේත්‍රයා කෙරෙහි ද දක්නා ලැබෙන්.

වාශිෂ්ටධියෙනි, මෙහි බ්‍රාහ්මණයා ද... ගෙවෙනුයා ද... ඇඳුයා ද පණිවායෙන් වැළැක්කේ වෙයි, අධිනාදනීන් වැළැක්කේ වෙයි. කාමල්‍යාවාරදයන් වැළැක්කේ වෙයි, මුසවායෙන් වැළැක්කේ වෙයි, පෙහෙසුන් තෙප්ලන් වැළැක්කේ වෙයි, පරෝස බිජින් වැළැක්කේ වෙයි, සම්ප්‍රාපයෙන් වැළැක්කේ වෙයි, අහිඛා නැත්තේ වෙයි, ව්‍යාපාද, සහිත සින් නැත්තේ වෙයි, සම්දිවු ගත්තේ වෙයි. වාශිෂ්ටධියෙනි, මෙසේ කුසල් යැයි කියන ලද, කුසල් ම වූ, වරද රහිත යැයි කියන ලද වරද රහිත ම වූ, සෙවියැ යුතු යැයි කියන ලද සෙවියැ යුතු ම වූ, ආරයාවය සිදු කිරීමෙහි පොහොසත් යැයි කියන ලද, ආරයාවය සිදු කිරීමෙහි පොහොසත් ම වූ, ඇක්ලවිපාක ඇති, ඇක්ල ම වූ, තුවණුත්තන් විසින් පසස්නා ලද යම් ධ්‍යාමි තෙකනෙක් වෙත් ද, ඒ ඇතැම් දහමිු මෙහි බ්‍රාහ්මණයා කෙරෙහි ද... ගෙවෙනුයා කෙරෙහි ද දක්නා ලැබෙන්.

වාශිෂ්ටධියෙනි, මේ සතර විශේයන් මෙසේ තුවණුත්තන් විසින් ගරහන ලද දහමි ද තුවණුත්තන් විසින් පසස්නා ලද දහමි ද, කාෂණ ධ්‍යාමියන්හි ද ඇක්ලධිලියන් හි ද දි මෙසේ කුසලාකුසල යන විවිධ ධ්‍යාමින්-ගෙන් ම මිශ්‍ර ව පවත්නා කල්පි, බ්‍රාහ්මණව්‍යෙය ම ග්‍රෑෂ්ඩ යැයි ඉතර ව්‍යෙෂයේ සිනහ දි, බ්‍රාහ්මණව්‍යෙය ම සුදු යැයි, සෙසු ව්‍යෙෂයේ කුලු හදි, බ්‍රාහ්මණයේ ම ඇඩ වෙත් යැයි බ්‍රාහ්මණ තොවුවේ ඇඩ තොවා වෙත් යැයි, බ්‍රාහ්මණයේ ම බ්‍රාහ්මයාගෙන් උපන්, බ්‍රාහ්මයා විසින් ලවන ලද, බ්‍රාහ්මදායා ද වූ, බ්‍රාහ්මයාගේ මුවින් උපන් ඡාරස පුතුයේ හ දි යම් ව්‍යවනයක් කියන් ද, ඔවුන්ගේ ඒ ව්‍යවනය තුවණුත්තන් තොවා ඇතින්හින්. ඒ ක්වර හෙයිනා? යන්: වාශිෂ්ටධියෙනි, මෙම සතර විශේ අතුරෙන් ක්වරකට ඇයන් වූව ද යම් මහගෙනක් රහන් ද, ක්ෂීජාප්‍රවාද, වුපු මහ බැඩාර ඇත්තේ ද, කොට නිමි කටයුතු ඇත්තේ ද, පැමිණ් ස්වාර්ථය (රහන් බව) ඇත්තේ ද, භාම ලෙසින් නැසු භවිතයිනා ඇත්තේ ද, මොන්නාවට දන මිදුලන් ද, හේ තෙමල් ඒ භාම දෙනා අතුරෙහි අගු යැයි කියනු ලැබේ. ඒ ද අධි-යෙන් තොවා ද ධ්‍යාමියන් ම ය. වාශිෂ්ටධියෙනි, ධ්‍යාමි ම සත්මුළුවයෙහි මෙම ලෙවාවහි ද පර්ලාරිමි ද ග්‍රෑෂ්ඩ ය. එහෙයිනි.

4. තද්‍යිනාපතක. වාසසටයා පරියායෙන වේදිතබඩ. යට් ධමලාව සස්‍යෙන් ජනනාත්ස්‍ය. දිලෙඩ් වෙව ධමලේ අභිජම්පරායෝට. ජාත්‍යන්ත්‍රී බො පතා වාසසටයා රාජු පසසනදී කොසලා “සම්ගේ ගොත්මා අනුත්තරා සක්‍යාකුලා පත්‍රිත්ත්තා”න්. සක්‍යා බො පතා වාසසටයා රැක්ක්‍යා පසසනදීත්තා කොසලස්‍ය අනුත්තරා අනුප්‍රතිකා හටත්ත්. කරුණත්ත් බො වාසසටයා සක්‍යා රැක්ක්‍යා පසසනදීමින් කොසලල නිපවවකාර. අභිවාදන. පවුවයානා. අභ්‍යන්තරුප්‍රතිකමල. සාම්විකමල.. ඉත් බො වාසසටයා ය. කරුණත්ත් සක්‍යා රැක්ක්‍යා පසසනදීමින් කොසලල නිපවවකාර. අභිවාදන. පවුවයානා. අභ්‍යන්තරුප්‍රතිකමල. සාම්විකමල.. නත්‍ය² ‘පුරාත්තා සම්ගේ ගොත්මා, යුත්තාත්තා’හමස්, බලවා සම්ගේ ගොත්මා ගොත්මා දුඩුලෙලා’හමස්, පාසාදීකා සම්ගේ ගොත්මා ගොත්මා දුඩුලෙසාස්’ හමස්, මහෙසුගොඩා සම්ගේ ගොත්මා, අපෙපසගොඩා’ හමස්’න්. දාර් බො න. ධමම. යෝව සක්‍යාරෝගනා ධමම. ගරුකරු, නෙකා ධමම. මාන්‍යනාගනා ධමම. පුරුණ්‍යත්තා ධමම. අපවායමානා එව්. රාජු පසසනදී කොසලා තරාගත් නිපවවකාර. කරුණත් අභිවාදන. පවුවයානා. අභ්‍යන්තරුප්‍රතිකමල. සාම්විකමල.. ඉම්තා’පි බො එත්. වාසසටයා පරියායෙන වේදිතබඩ. යට් ධමලා’ව සෞඛ්‍යෙන් ජනන්. දිලෙඩ් වෙව ධමලේ අභිජම්පරායෝට. තුමෙහ බවත් වාසසටයා නානාජවා නානානාමා නානාගොස්, නානාකුලා දායාරූපා අනාගාරිය. පත්‍රිත්තා. ‘කෙ තුමෙහ?’න් පුවයා සමානා, ‘සම්ගේ සක්‍යාප්‍රතිකාන්‍යමාකා’න් පත්‍රිත්තායා. යසා බො පන්සස වාසසටයා තරාගත් සඳා නිවිතයා මුලුජාතා පත්‍රියා දැක්කා අසංහාරියා⁴ සම්ගේනා වා මුළුම්ගේනා වා දෙවෙන වා මාරෙන වා මුහුමුනා වා ගොත්වා වා ලෙළුකස්, තසෙයන් කළලා. වවනාය: ‘ගගවත්තා’මති පුමෙනා බිරුසා මුඩෙනා ජාත්තා ධමලේ ධමලේ ධමලනිමිත්තා, ධමලදායාදා’න්. තං කිසා හෙතු? තරාගතසස හෙත්. වාසසටයා අධිවිවන. ධමලකායා ඉත් පි, මුහුම්කායා ඉත් පි, ධමලුග්‍රන්තා ඉත් පි.

1. අභිජම්පරායාව (මරු. පිටු)
2. නත්‍ය. මේය.

3. යුත්තා. සාම්
4. අසංහාරිකා පාස

4. වාශිෂ්ටධියෙන්, මේ ලොවිහි ද, පර ලොවිහි ද ජන මුළුයෙහි ධීමිය ම ගෞජිය වන නියා මේ කරුණින් ද දත් සුතු. වාශිෂ්ටධියෙන්, ‘මහජන ගොපුම ගාක්‍රානුලයන් නික්මැ පැවිදි වූ නිරුත්තර කෙනෙකු’ යි පසේනාදී කොසොල් රජ දති. වාශිෂ්ටධියෙන්, ගාක්‍රායෝ වනාති පසේනාදී කොසොල් රජුහට අතරක් නැති (කුලවුයයෙන් සමාන වූ) ඔහු අනුව යන්නෝ වෙත්. වාශිෂ්ටධියෙන්, ගාක්‍රායෝ පසේනාදී කොසොල් රජු කෙ-රහි ආදරය දැක්වීම ද වැදිම ද දැක නැගී සිටීම ද ඉවත් විම ආදි) වත් දැක්වීම ද කෙරෙන්. වාශිෂ්ටධියෙන්, මෙසේ ගාක්‍රායෝ පසේනාදී කොසොල් රජු කෙරහි ආදරය ද වැදිම ද දැක නැගී සිටීම ද ඇදිලිබැඳීම ද වත් දැක්වීම ද යන යමක් කෙරෙන් ද, පසේනාදී කොසොල් රජ කෙම තරාගතයන් කෙරහි ඒ ආදර දැක්වීම ද වැදිම ද දැක අස්නෙන් නැගී සිටීම ද ඇදිලි බැඳීම ද වත් දැක්වීම ද යන සියලුල කෙරෙයි. ‘මහජන ගොපුම සුරාත ය, මම දුර්ජාතයෙම්’යි කියා හෝ ‘මහජන ගොපුම දැකුම කළු ය, මම දුනුවුලිම්’යි කියා හෝ ‘මහජන ගොපුම දැකුම මහායාස්‍යක ය, මම අල්-යාස්ක වෙමි’යි කියා හෝ හේ තෙමම එසේ නො කෙරෙයි. වැදි ධීමියට ම සත්කාර කරනුයේ, ධීමියට ම ගොරව කරනුයේ, ධීමියට ම බුහුමත් කරනුයේ, ධීමිය ම පුදනුයේ, ධීමියට ම යටත් පැවැතුම දක්වනුයේ, මෙසේ පසේනාදී කොසොල් රජ කෙම තරාගතයන් කෙරහි ආදර දැක්වීම ද වැදිම ද දැක්වීම ද යන මේ හැම කෙරෙයි. වාශිෂ්ටධියෙන්, මේ කරුණිනුත් ‘මේ ජන මුළුයෙහි දිවුදුමියෙහි ද පරලොවිහි ද ධීමිය ම උතුම වන නියා දත් සුතු. වාශිෂ්ටධි-යෙන්, තෙපි වූ කළි නානා ජාතියට අයත් වත්නාසු නානා ගොනුයට අයත් වත්නාසු, නානා කුලයට අයත් වත්නාසු හිහිගෙන් නික්මැ සහනැ පැවිදි වූ ය. ‘නෙපි කවුරු ද?’ යි විවාරණ ලද්දු ම ‘අඩ ගාක්‍රාප්‍රේය ප්‍රමණයම්’යි පිළින කරවු. වාශිෂ්ටධියෙන්, තරාගතයන් කෙරහි යමුණු ගේ ගැඳුහැව නොසැලි පිහිටියේද මුල්බැජ ගෙන සිටියේද දැඩි වූයේද එය මහජනු හෝ බමුණු හෝ දෙවියනු හෝ මරකු හෝ බඩු හෝ ලොවැ කියි ද කනෙකු විසින් සෙලැවියැ හැකි නො වේ නම්, ඒ ආර්යාච්‍රාවකයා විසින් ‘මම ගාග්‍රාවතුන් වහන්සේ ගේ මුවින් උපන් ධීමියෙන් උපන් ධීමියෙන් නිර්මින වූ ධීමියට දායාද වූ ඕඟරස (ලෙනිඩ්) පුත් වෙමි’යි ඔහු විසින් මේ විවනය කියනු සුදුසු ය. ඒ කවර හෙයින් ද? යත්: වාශිෂ්ටධියෙන්, ධීමිකාය යනු ද මුහ්මකාය යනු ද ධීමිභුත යනු ද මුහ්මභුත යනු ද, ධීමේ මේ හැම තරාගතයනාට නම් ය. ඒ හෙයින්.

ර. මොනි බො සො වාසේවදා සමයා ය. කුද්‍රි කරහලී දිස්සා අදුමතා අවවයන අය. ලොකා සංවචනි. සංවචනානෙ ලොකා ගෙහුලයානා සත්‍ය ආහසුරජ්-වත්තනිකා මොන්නි. තෙ තත් මොන්නි මත්‍යමයා පිනිජකඩා සයම්පාදා අත්‍යලික්වරා සුජවයායිනා, විර. දිස්මද්‍රිතා තිබේනි. මොනි බො සො වාසේවදා සමයා ය. කුද්‍රි කරහලී දිස්සා අදුමතා අවවයන අය. ලොකා විවචනි. විචචනානෙ ලොකා ගෙහුලයානා සත්‍ය ආහසුරජ්-වත්තනා විවිධා ඉත්තා. ආයව්‍යනි. තෙ'ය මොන්නි මත්‍යමයා පිනිජකඩා සයම්පාදා අත්‍යලික්වරා සුජවයායිනා, විර. දිස්මද්‍රිතා තිබේනි.

රසපයවිපානුහාවි,

6. එකාද්‍යකීඩාතා. බො පන වාසේවදා තෙන සමයන මොනි අකිකාරෝ අසඩිකාරනිමිසා. නා වැඳිලුපිටියා පෘශ්ඨයන්නි, නා නාකුණුනි තාරක-රුපානි පෘශ්ඨයන්නි, නා රුක්නිඳිවා පෘශ්ඨයන්නි, නා මාසදිමාසා¹ පෘශ්ඨයන්නි, නා උතුසාවවතරා පෘශ්ඨයන්නි, නා ඉන්පිළුමා² පෘශ්ඨයන්නි. සත්‍ය සත්‍යාන්වල සඩා. ගව්තන්නි. අට බො, තෙස. වාසේවදා සත්‍යනා. කුද්‍රි කරහලී දිස්සා අදුමතා අවවයන රසා පයිවී උදකස්. සමත්‍යනි³ සෙයාරාපි තාම පයසේ⁴ තත්ත්වයා තිබායලානාසක උපරි සත්‍යනාක. මොනි, එව මෙව බො සා පානුරහොයි. සා අහොයි විණ්ඩසම්පූහා ගත්සු මෙහෙයු රසසම්පූහා. සෙයාරාපි තාම සම්පූහා. වා සහි සම්පූහා. වා නාවනීතා, එව.විණ්ඩා අහොයි, සෙයාරාපි තාම හැඳුම්මු⁵ අනෙකුත්⁶ එවමසාද අහොයි.

අට බො වාසේවදා අස්ථිතරෝ සත්‍ය ලොලජ්නිකා, ‘අමෙහා කිමෙවිදා හවිසසනි’නි රස. පයිවී. අඩුවුලියා සායි. තස්ස රස. පයිවී. අඩුවුලියා, සායත්‍යා අව්‍යාදයි, තත්ත්වයා වස්‍ය⁷ මිකුමි. අභ්‍යන්තර⁸ එ බො වාසේවදා සත්‍ය තස්ස සත්ත්‍යා දිවයානුගත්. ආපරුලානා රස. පයිවී. අඩුවුලියා සායිපු. නොස. රස. පයිවී. අඩුවුලියා සායත්. අව්‍යාදයි, තත්ත්ව ව තෙස. මිකුමි.

1. මාසධිම්පා - මජස.

5. තක්කසා (පිළි)

2. නා ඉන්පිළුරියා. යායා

6. මුද්ද. මුද්ද-කාම. මුද්දවු-ම්‍යා.

3. සමත්‍යනි-ලජයා, සමත්‍යනි. යායා

7. අභ්‍යන්තර-ශාස.

4. පායාභා (ඇ.)

8. පායා. යායා.

5. වාශිෂ්ටධියෙන්, දික් කලක් ඇවුමෙන් කිසි යම් සමයක මේ ලොව වැනැශන්නේ ද, එසේ වූ කාලයෙක් වෙයි. එසේ ලොව නැශනා කළුණි සහියෙය් බෙහෙවින් අභ්‍යන්තර බඩලාවී උපන්තාපු වෙති. ඔහු එහි දියුනාවින්තබලයෙන් උපන්තෙක් වෙති, ප්‍රතිය ම ආහාර කොට්ඨාසපු වෙති, තුළු ම (පිය සිරුරු පෙළෙන් බබලන්තාපු වෙති.) අහඹින් යන්තාපු වෙති. සින්කලු විස්ත්‍රාහරණ ගැඳ පැලැඳ සිටින්තාපු වෙති. එහි ඔහු ඉතා බොහෝ කලක් සිටින්. වාශිෂ්ටධියෙන්, දික් කලක් ඇවුමෙන් කිසි සමයක මේ ලොව හටගන්නේ ද, එසේ වූ කාලයෙක් වෙයි. ඒ ලොව හට ගන්නා සමයකි බෙහෙවින් සත්පු ආහ්‍යතා මූෂ්‍ලතිකායයෙන් සැව මේ මිනිසන් බවට පැමිණෙන්. ඔහු මෙහි දියුනා සිටින් උපන්තාපු, ප්‍රතිය ම ආහාර කොට්ඨාසපු, සිය සිරුරු පෙළෙන් බබලන්තාපු, අහඹින් යන්තාපු, සින්කලු විස්ත්‍රාහරණ ඇති වි සිටින්තාපු ඉතා බොහෝ කලක් එසේ සිටින්.

වාශිෂ්ටධියෙන් එ සමයකි සියලු සක්වා එක් මැ දිය කඳේක් වි සිටියි. අදුරක් මහ ගනාදුරෙන් ම වෙයි. සදු හිරුපු තො පැශෙන්, නාකත්පු තරුපු තො පැශෙන්. රු ද්විල්පු තො පැශෙන්, මාය පක්ෂයේ තො පැශෙන්. සාතු සංවත්සරයෙය් තො පැශෙන්. ස්ත්‍රී පුරුෂයේ තො පැශෙන්. සහියෙය් සහියෙය් යැ දි ම ව්‍යවහාරයට පැමිණෙන්. වාශිෂ්ටධියෙන්, ගුක්ඩිනි යමිසේ තිවෙන්තාපු පුරුෂ කිරී ලක්තෙහි යොදයෙක් වෙ ද, එසේ ම රස පොලෙඩ් ඒ දිය මත්‍යායයි සිසාරා පැතිරෝගනා පහළ විය. රිය විසේ සම්පන්න ද ගන්ධ සම්පන්න ද රස සම්පන්න ද විය. මත්‍යාකොට නිපැයුණු හිතෙලෙක් හෝ වෙශ්‍යාරෝක් යම්බදු වෙ ද, ඒ රස පොලෙඩ් එබදු රැහැ ඇත්තේ ද විය. නිදාස වූ (පිලුව්න් නැති) දුඩුවැල්බේ මිවදයෙක් යම් බදු වෙ ද, ඒ රස පොලෙඩ්වේ රසය ද එබදු විය.

වාශිෂ්ටධියෙන්, එක්තරා ලෝල සවහාවය ඇති සහියෙක් හවස්නි, මේ කුමක් විය පුතු ද? දි රස පොලෙඩ් මදක් ඇතිල්ලන් ගෙන දිවී ගැඟයේ. රස පොලෙඩ් ඇතිල්ලන් මදක් ගෙන දිවී ගැඟුවට රිය පිය විය. එහි ස්ථානවා ද ඔහු සිතට බැඳ ගෙ.

විජ්‍යමුසුරියාදීපානුජාලවා

අප බො තත් වාසසටධා සත්තා රස්. පයිටි. පෙන්වා ආලුපාකාරකාරකා. උපකකළී-පු පරිභුක්ෂේතු. සත්තා බො තත් වාසසටධා සත්තා රස්. පයිටි. හැන්වා ආලුපාකාරකා උපකකළී-පු පරිභුක්ෂේතු. අප බො තත්ස. වාසසටධා සත්තානා. සයම්පහා අත්තරධායී. සයම්පහාය අත්තරධාය විජ්‍යමුසුරියා පානුරෝගපු. විජ්‍යමුසුරියාපු පානුඟාලෙපු, නාස්ව්‍යන්තානී කාරකරුපානී පානුරෝගපු, රත්ත්නීඩාවා පසුක්ෂාධී-පු. රත්ත්නීඩාවෙපු පසුක්ෂායමානෙපු, මාසධාමාසා පසුක්ෂාධී-පු. මාසධාමාසෙපු පසුක්ෂාය-මානෙපු උතුසංවිචරා පසුක්ෂාධී-පු. එත්තාවතා බො වාසසටධා අය. ලොකා පුන විවිධී, ගොත්.

7. දාරා බො තත් වාසසටධා සත්තා රස්. පයිටි. පරිභුක්ෂේත්තා තමින්සඩා² කදායාරා විරා. දිසමදායානා. අවධාපු. යට්ටා යට්ටා බො තත් වාසසටධා සත්තා රස්. පයිටි. පරිභුක්ෂේත්තා තමින්සඩා තදායාරා විරා. දිසමදායානා. අවධාපු, තට්ටා තට්ටා තත්ස. වාසසටධා සත්තානා. රස්. පයිටි. පරිභුක්ෂේත්තානානා. බිරත්තක්කුව් කායස්ථී. ඔක්කාම්, ව්‍යුණාලෙව් මුණ්මත්තා ව පසුක්ෂාධීන්. එකිදා සත්තා ව්‍යුණාවත්තා භෞත්තා, තත් දුබිජුණා සමත්තා අත්මස්ජාත්තා. ‘මයම්මෙක්නී ව්‍යුණාවත්තාතිරා, අමුහුගෙනෙක දුබිජුණා’න්. තත්ස. ව්‍යුණාත්තානීමානපාවත්යා මානාත්තානාරාත්තානා. රසා පයිටි අත්තරධායී. රසාය පයිටියා අත්තරධාය සන්නීපත්-පු, සන්නීපත්තිවා, අනුත්‍යාත්-පු අහොරස්. අලහාරස්. අලහාරසන්තා. තදෙක්රහි පි මත්‍යසා ක්වික්විදෙව පුරස්. උප්‍යින්වා එවමාහ-පු අලහාරස්. අලහාරසන්තා. තදෙව් පොරුණ්. අග්‍රහාරු. අස්සායරන්තානී නැත්තිවස් අනු. ආර්තන්තානී.

1. යෙයා බො වාසසටධා (සිඳු)
2. තමින්සඩා-සායා.
3. වියුරුවෙවත්තා ව-ඇඹුපුරී
4. සායුරස-සායා-සායා.

වාශිෂ්ටියෙනි, අන් සත්ත්‍ර ද ඒ සහියා ගේ අභ්‍යන්තරීයට පැමිණෙන්නාහු (ල් සහියා කළ දැ දක එය අනුගමනය කරන්නාහු) රසපාලාව ඇගිල්ලෙන් ගෙන ලෙවි කුහ. රස පොලාව ඇගිල්ලෙන් ගෙන ලෙවි කන ඔවුනට එය පිය විය. එය කෙරෙහි ත්‍රාත්‍රාව ද ඔවුන් සිතට බැස ගත. වාශිෂ්ටියෙනි, එකල්හි ඒ සත්ත්‍ර රස පොලාව සිඩු නොව කඩාගෙන ව්‍යුදන්නට පටන්ගත්හ. වාශිෂ්ටියෙනි, එසේ කරන කළේහි ඒ සහියන්ගේ සවයමුදාව අනුරුදුන් විය. එය අනුරුදුන් වූ පසු සඳ හිරුහු ප්‍රකට වූහ. සඳ හිරුන් ප්‍රකට වූ පසු නකත් තරුහු ප්‍රකට වූහ. ය ද්විල් පැනුණහ. ය ද්විල් පැනාන කළේහි මාස පක්ෂයේ පැනුණහ. මාසපක්ෂයන් පැනාන කළේහි සාතු සංවත්- ගරෙයා පහළ වූහ. වාශිෂ්ටියෙනි, මේ තෙකින් මේ ලොව යලිදු පහළ වූයේ වෙයි.

7. වාශිෂ්ටියෙනි, එකල්හි, ඒ සත්ත්‍රයේ රසපාලාව පරිභාය කරන්නාහු, එය ව්‍යුදන්නාහු, එය ම ආහාර නොවැත්තාහු බොහෝ දික් කළක් සිටියාහ. වාශිෂ්ටියෙනි, යම් යම ගසේ ම ඒ සත්ත්‍රයේ රසපාලාව පරිභාය කරන්නාහු, එය ව්‍යුදන්නාහු, එය ම ආහාර නොව ඇත්තාහු ඉතා බොහෝ කළක් සිටියාහු ද, ගසේ ගසේ ම ඒ සත්ත්‍රයේ සිරුරෙහි රෝ බව ඇති විය, තො පැහැපත් බව පැතිණ. ඔවුන් අනුරෙහි ඇතැම් සත් කෙනෙක් පැහැපත් ද ඇතැම් සත් කෙනෙක් තො පැහැපත් ද වෙත්. ඔවුන් අනුරෙහි යම් කෙනෙක් පැහැපත් වූහු ද ඔවුන් අපි මොවුනට විඩා පැහැපත්තම්හ ලමාහු අරට වධා පැහැයෙන් අමුහ'යි තොපැහැපත්තන් ඉක්මු සිතන් (ප්‍රාග් නොව සළකන්). වෘශ්‍යත්මාන භෙතුයෙන් මාත්‍රාන් මාන ඩව්‍යාවය ඇති ඔවුන්ගේ ඒ රස පොලාව අනුරුදුන් විය. රස පොලාව අනුරුදුන් වූ කළේහි, ඔහු එක් රැස්වාහ. එක්සේ වි ‘අභ්‍යන් පාරීවි රස ය, අහෝ පාරීවි රසයි’ දි ප්‍රනාසුනා කිහි. අද ද මිනිස්සු මන්ස් රසයක් ලැබ, ‘අභ්‍යන් රස ය, අහෝ රස ය’ දි මෙසේ කියන්. ඒ පැරෙහි ලොකාත්තන්හි වංශකරාව අනුව දෙන්. එගෙන් එහි අරුත් තො දතින්.

භූම්ප්‍රයාවකපාත්‍රාවාවා

8. අට ගො තෙසං වාගසවදා සත්‍යානා රසාය පයිවියා අන්තර්හිතාය භූම්ප්‍රයාවකා¹ පාත්‍රාරහායි. සෞයාරාපි නාම අහිවැක්කාගො එවමෙව පාත්‍රාරහායි. සො අහායි විණ්ඩිස්ලිප්පෙනු ගැඹිස්ලිප්පෙනු රස-සම්පෙනු. සෞයාරාපි නාම සම්පෙනු. වා සප්පි සම්පෙනු. වා නැවතිනා එවි-විණ්ඩිස්ලිප්පෙනු අහායි. සෞයාරාපි නාම බුද්ධමඩු අනෙකු. එවම්සාදේ අහායි.

අට ගො ගො වාගසවදා සත්‍යානා භූම්ප්‍රයාවකා. උපක්‍රමී-සු පරිභුජ්‍යේතු ගො තා. පරිභුජ්‍යේතානා තම්හකඩා තදහාරා විරා. දිස්මලදියානා. අවධා-සු. යටා ගො ගො වාගසවදා සත්‍යානා භූම්ප්‍රයාවකා. පරිභුජ්‍යේතානා තම්හකඩා තදහාරා විරා. දිස්මලදියානා. අවධා-සු, යටා තටා ගො තෙසං. වාගසවදා සත්‍යානා. සියෝජාස්සාමත්‍යාය බරත්තලක්ව ව කායස්මී. ඔක්කාමී, විණ්ඩිව්‍යාන්තාව පරැඹුයින්වා. එකිදා. සත්‍යානා විණ්ඩිව්‍යානා භොත්ති, එකිදා. සත්‍යානා දුබිඛාන්තා. තත්ත් යෙ ගො සත්‍යානා විණ්ඩිව්‍යානා, ගො සත්‍යානා විණ්ඩිව්‍යානාතරා, අමෙහෙලෙනා දුබිඛාන්තා'තා, ගො සත්‍යානා අනෙකු අන්තර්හිතායින්, ගො තෙසං. විණ්ඩිව්‍යානාතරා. භූම්ප්‍රයාවකා අන්තර්හිතායින්.

බදුලතාපාත්‍රාවාවා

9. භූම්ප්‍රයාවකා අන්තර්හිතා බදුලතා² පාත්‍රාරහායි. සෞයාරාපි නාම කළමුකා,³ එවමෙව පාත්‍රාරහායි. සා අහායි විණ්ඩිස්ලිප්පෙනා ගැඹිස්ලිප්පෙනා, රසස්ලිප්පෙනා). සෞයාරාපි නාම සම්පෙනා. වා සප්පි සම්පෙනා වා, නැවතිනා, එවි-විණ්ඩි, අහායි. සෞයාරාපි නාම බුද්ධමඩු අනෙකු, එවම්සාදේ අහායි. අට ගො ගො වාගසවදා සත්‍යානා බදුලතා. උපක්‍රමී-සු පරිභුජ්‍යේතු. ගො තා. පරිභුජ්‍යේතානා තම්හකඩා තදහාරා විරා. දිස්මලදියානා. අවධා-සු. යටා යටා ගො වාගසවදා සත්‍යානා බදුලතා. පරිභුජ්‍යේතානා තම්හකඩා තදහාරා විරා. දිස්මලදියානා. අවධා-සු, යටා යටා ගො තෙසං. වාගසවදා සත්‍යානා. සියෝජාස්සාමත්‍යාය බරත්තලක්ව කායස්මී. ඔක්කාමී විණ්ඩිව්‍යානා විණ්ඩිව්‍යානාතරා ව⁴ පරැඹුයින්වා. එකිදා. සත්‍යානා විණ්ඩිව්‍යානා භොත්ති, එකිදා. සත්‍යානා දුබිඛාන්තා. තත්ත් යෙ ගො සත්‍යානා විණ්ඩිව්‍යානා, ගො දුබිඛාන්තා සත්තන අන්තර්හිතායි 'මයමෙවක්නතරා, අමෙහෙලෙනා දුබිඛාන්තාරා'ත්වා. ගො තෙසං. විණ්ඩිව්‍යානාතරා අන්තර්හිතාය සත්තනිපත්‍යා-සු, සත්තනිපත්‍යාන්තා, අනුජ්‍යාන්තා-සු 'අනු' විත ගො, අහායි විත ගො බදුලතා'ත්වා. තදෙනරහිති මනුස්සා කෙනාවිදෙව දුක්කිඛෙමෙන දුවිනා එවම්සා-සු: 'අනු' විත ගො, අහායි විත ගො බදුලතා'ත්වා. තදෙව පොරාණා අග්‍රාහ්‍යයා. අක්බර-අනුස්ථරහායි, නාන්ත්විවසස අනු. ආර්තාන්තායි.

1. භූම්ප්‍රයාවිකා - සා.
2. පැදුලා - මේසා.
3. කළමුචිකා-සා.

4. විජායවේර්ජා - මේසා.
5. අනුපමන්ති PTS, අනුස්ථරහායි - සා.

වාසිඡියයනි, එසමයෙහි ඒ සත්තාට රස පොලෙංචාව අතුරුදහු වූ කළේහි, ඩුම්පර්පටකය (නීම් පර්පතිම්) පහළ විය. යමියේ කාහනු පහළ වන්නේ ද, එමන් ම එය පහළ විය. එය පැහැපත් ද සුවදවත් ද රසවත් ද විය. මොනොවට නීපයුණු ගිනෙල් යම් සේ ද, මොනොවට නීපයුණු වෙබිරු යම් සේ ද, එය එඛු පැහැ ඇත්තේ විය, පිළුවුන් නැති දුම්පිල් බැං මිය යමියේ ද, එය එඛු රස ඇත්තේ විය.

වාසිඡියයනි, එකළේහි ඒ සත්තු ඩුම්පර්පටකය විළදන්නට පටන් ගත්ත. ඔහු එය පරිහාග කරන්නාපු එය විළදන්නාපු එය අහර කොට ඇත්ත පු ඉතා දික් කළක් සිටියාහ. වාසිඡියයනි, යම් යමියේ ඒ සත්තු ඩුම්පර්පටකය පරිහාග කරන්නාපු. එය විළදන්නාපු, එය අහර කොටුත්තාපු, ඉතා බොහෝ කළක් සිටියාපු ද, එයේ එයේ ම බොහෝසේයින් ඒ සත්ත්තේගේ කළයෙහි රාජ බව ද බැඳ ගත, පැහැය අඩු බව ද පැනිණ. ඇතැම් සත් කොනොක් පැහැපත් වෙත්, ඇතැම් කොනොක් පැහැපත් වෙත්. ඔවුන් අතුරෙන් යම් සත් කොනොක් පැහැපත් වෙත් ද, ඔහු ‘අපි මොවුනට වඩා පැහැපතනම්හ. මොපු අපට වඩා පැහැයෙන් අඩු හ’යි නො පැහැපත් සතුන් ඉක්මු සිතන් (අවමන් කොරෙන්). මානාතිමානය සවිහාවය කොටුනි ඔවුන්ගේ ඒ පැහැය නිසා ඇති වූ අතිමාන කාරණයන් ඩුම්පර්පටකය අතුරුදහන් විය.

ඩුම්පර්පටකය අතුරුදහන් වූ කළේහි බදුලතාව පහළ විය. විල්පලා යම් සේ ද ඒ බදුලතාව ද එසේ ම පහළ විය. එය පැහැපත් ද සුවදවත් ද රසවත් ද විය. මොනොවට නීපයුණු ගිනෙල් හෝ මොනොවට නීපයුණු වෙබිරු යම් බඳු ද, එය එඛු පැහැ ඇත්තේ විය. පිළුවුන් නැති දුම්පිල් බැං මියක් යම් බඳු ද එසේ ම එය මිහිරි රසැත්තේ විය. වාසිඡියයනි, එකළේහි ඒ සත්තු බදුලතාව විළදන්නට පටන්ගත්ත. ඔහු එය පරිහාග කරන්නාපු, එය විළදන්නාපු, එය ආහාර කොටුත්තාපු ඉතා බොහෝ කළක් සිටියාහ. වාසිඡියයනි, යම් යමි ගේ ම ඒ සත්ත්තේ බදුලතාව පරිහාග කරන්නාපු, එය විළදන්නාපු, එය අහර කොටුත්තාපු, ඉතා බොහෝ කළක් සිටියාපු ද, එසේ එයේ ම බොහෝ සේයින් ඒ සත්ත්තේගේ කළයෙහි රාජ බව ද ඇති විය. පැහැ අඩු බව ද පැනිණ. ඇතැම් සත් කොනොක් පැහැපත් වෙත්. ඇතැම් කොනොක් නොපැහැපත් වෙත්. ඔවුන් අතුරෙන් යම් සත් කොනොක් පැහැපත් වෙත් ද, ඔහු ‘අපි මොවුනට වඩා පැහැපත් විමි, මොපු අපට වඩා පැහැයෙන් අඩු හ සි නොපැහැපත් සතුන් ඉක්මු සිතන්’. මානාතිමානජාතික වූ ඔවුන්ගේ වශාතිම කුප්‍රත්‍යාග හෙයින් බදුලතාව අතුරුදහන් විය. බදුලතාව අතුරුදහන් වූ කළේහි ඔහු එක්රේද වූහ. එක් රස විය (මිහිරි රසැත් බදුලතාව) අපට ඇති විය. එය දත් නැති විය යැයි පුනුප්‍රත්‍යාග කිහිපි දැකකි. පැහැපුණාපු ‘අපට ඇති විය, දත් නැති විය යැයි මෙයේ කියත්’. ඒ පැරිණි වංයකරාව අනුව යෙත්. වැඳුදු එහි අරිය නො දතිත්.

අකවෝපාකසාලිපාභාග්‍යාලවා

8. අට බො තෙසේ විෂය වූ සහාය බැඳුනාය ද්‍රාව්‍ය අකවෝපාක්‍යා සාලි පාත්‍ර රෙහායි අකලෝනා අදුම්‍යෙන් සුදු ලදී, සුදු ගෙන්ධි කළුවුලුවලෙනා¹, ය. තේ සාය සායමාසාය ආහාරන්ති. පාත්‍ර තේ ගෙන්ධි පක්කා. පටිවිරුණු, ය. තේ පාත්‍ර පාත්‍ර රෙහාය ආහාරන්ති. සාය ය. තේ ගෙන්ධි පක්කා. පටිවිරුණු, නාපදනා. පක්කායියති. අට බො තෙ විෂය වූ සහාය අකවෝපාක්‍යා සාලි. පරිභාශ්‍යාත්තා තමහකා තද්‍යාරා විර්. දිස්‍යමදියානා. අවධාසු.

ලිඛිපාභාග්‍යාලවා

9. යට්, යට් බො තෙ විෂය වූ සහාය අකවෝපාක්‍යා සාලි. පරිභාශ්‍යාත්තා තද්‍යාරා විර්. දිස්‍යමදියානා. අවධාසු, තර්ථා තර්ථා තෙසේ විෂය වූ සහාය අකවෝපාක්‍යා සායමාසාය බැරන්නම්වූව කායස්මී. ඕක්කම්, ව්‍යුත්-වේව මෙත්තා ව පක්කායියති. ඉන්දීයා ව ඉන්දීලිඩිකා. පාත්‍ර රෙහායි, පුරිසස ව පුරිසලිඩිං. ඉන්දී ව සුදා ‘පුරිසා අතිවේලා. උපතිරුණුයති, පුරිසා ව ඉන්දී’. තෙසේ අතිවේලා. අක්කාමක්කා. උපතිරුණුයති. සාරාගො උදාහිදී, පරිඵ්‍යා, හො කායස්මී. ඕක්කම්. තෙ පරිඵ්‍යාහපවිචාරා මෙදුනා. ධමත්. පටිසේවී-සු. යෙ බො පන තෙ විෂය වූ තෙන සමයෙනා සහාය පස්‍යන්ති මෙදුනා. ධමත්. පටිසේවන්න, අමෙන්ද පංසු. බේපත්ති, අමෙන්ද සෙවකී. බේපත්ති, අමෙන්ද ගොමය. බේපත්ති ‘නාසස වසලි නාසස වසලි’, කට්. හි නාම සහාය සහායස එවරුප. කරිසසත්’ති. තදෙනරහි ප මුළුසස එකමවසු ජනපදසු වඩුයා² නිවුයෙමානාය³ අමෙන්ද පංසු. බේපත්ති, අමෙන්ද සෙවකී. බේපත්ති, අමෙන්ද ගොමය. බේපත්ති. තදෙව පොරාණ. අග්‍රහාරී. අකබර්. අනුසරන්ති, නාන්දිවසස අන්. ආජනන්ති.

මෙදුනාධමමසම්වාරෝ

10. අධිමසමමතා. බො⁴ පන විෂය වූ, ය. තෙන සමයෙනා හොති, තදෙනරහි ධමත්සමමතා. යෙ බො පන විෂය වූ තෙන සමයෙනා සහාය මෙදුනා. ධමත්. පටිසේවන්ති, තෙමාසම් දේවමාසම්ති නා උහන්ති ගාම්. විනිගම. විපත්ති. යනො බො පන තෙ විෂය වූ සහාය තස්මී. සමය අසත්‍යමෙම අතිවේලා. පාත්‍ර බැඩින්. ආපර්සු, අට බො අගාරාති උපකක්ම්-සු කානු, තාසසව අසත්‍යමෙමසස පටිවිතානාත්.

-
1. තෙකුලයා-ම්‍රා-ම්‍රා.
 2. නාසස අසුරී නාසස අසුරී නි-ම්‍රා.
 3. වධනිය, - සාය.
 4. තිවුයෙමානාය, ම්‍රා. තිවුයෙමානාය-කාම.
 5. අධිමසමමතා. ක. බො-සාය.

8. වාශිෂ්ටයෙනි, ඉක්බිත්තෙන් ඒ සත්ත්ව බිඳුනාව අනුරුදහන් වූ කළුහි තොසැඟ පෙළුලාවහි හටගන පැසෙන, කුඩා නැඟී, දහවිධිය නැඟී, පුවිදවත් සහල් ම එල නොව ඇත්ති හැඳු වෙසෙසක් පහළ විය, යම් සහලක් සවස වෙලෙහි සවස බොපුනාව ගෙනෙන් ද, පසු දින උදෙනා එය පැපුගෙස් යලි ද වැඩිගෙස් වෙයි. කුඩා තොගන්තා ලද තැනක් ව- (තොංඡ්‍රි ව) පැනෙයි. වාශිෂ්ටයෙනි, එකළුහි ඒ සත්ත්වයේ තො සාහා ලද බිමෙහි හටගන පැපුඹු හැල්සහල් පරිහොග කරන්නාඩු, එය ම විළදන්-නාඩු, එය ම ආහාර කොටුත්තාඩු, ඉතා බොහෝ කළක් සිටියාඩු ද, එසේ එසේ ඒ සත්ත්වයේ සිරුරෙහි බොහෝ සෙයින් රාජ්‍යව පහළ විය, තොපැහැපන් බවද පැතිරු. ස්ත්‍රීයට ස්ත්‍රීලිංගය ද, පුරුෂයාට පුරුෂලිංගය ද පහළ විය. ස්ත්‍රී ද වූ කලී ඉතා බොහෝ වෙලාවක් පුරුෂයා දෙස බිලාංඳී, පුරුෂයා ද ස්ත්‍රීය දෙස බොහෝ වෙලා බිලාංඳී. මෙසේ ඉතා බොහෝ වෙලා ඔවුනාවින් දෙස බිලා ඉත්තාඩු දෙස බිලාව ඉවුනාට සරාගය පහළ විය. රාජපරිදිය කෙයෙහි බැඳ ගන්නේ ය. ඕහු රාජපරිදිහ හේතුවයන් මෙවුන්දම් සෙවුනාවින් දකින් ද ඒ අනායෝ 'වසලිය, තැසෙව, වසලිය, වැහැසෙව'. නොහෝ නම් සත්ත්වක් සත්ත්වහට මෙබන්දක් කරන්නේ ද' දි කියා, පස් දමාගසන්, අන් නොහෝ අඟ දමාගසන්, තව නොහෝ ගොම දමාගසන්. දැනුද ඇතැම් දනුවහි ලිතිස්සු එය කරන්. ස්ත්‍රීයක ගෙනයනු ලබන කළුහි අන් නොහෝ පස් දමාගසන්, අන් නොහෝ අඟ දමාගසනා, තව නොහෝ ගොම දමාගසන්. ඒ පැයෙන් ලොකාත්පත්තිවිංග කරාව අනුව යෙන්. එහෙත් එහි අදහස තො ම දනින්.

10. වාශිෂ්ටයෙනි, ඒ සමයෙහි පස් දමාගැසුම් ආදි විසින් අධ්‍යාපි සි සම්මත වූ යමෙක් වි ද, එය දැන් ධීමි යැ දි සම්මත වැ ඇත. වාශිෂ්ටයෙනි, ඒ සමයෙහි යම් සත්ත්ව නොහෝ වන්නා මෙවුන්දම් සෙවියා ද, ඔහු තුන් මසකුදු නැත හොත් ද මසකුදු ගමකට හෝ නියමිත ගමකට හෝ පිවිසෙන්නට අවසර නො ලබන්. වාශිෂ්ටයෙනි, ඒ සමයෙහි සත්ත්වයේ යම් හෙයෙකින් අසද්ධිමියෙහි (මෙවුන්දමිනි) ඉතා බොහෝ වෙලාවක් ගෙදිය යුතු බවට පැමිණියාඩු ද, එහෙයින් ම ඒ අසද්ධිමිය වසා ලතු පිණිස ගෙවිල් කරන්නට පවත්ගන්හා.

අප බො වාසේවයා අක්‍රූතරසය සහිතයා අලපරාතිකයා එතදහායි: “අමෙනා කිමෙවාය. විහඳුනුම් සාලි. ආහරනෙනා සාය. සායමාසාය පානෙනා පාතරාසාය? යනුතුනාය. සාලි. ආහරයාය. සකිදේව¹ සායපාතරාසාය” ති. අප බො සො වාසේවයා සහෙනා සාලි. ආහායි සකිදේව සායපාතරාසාය. අප බො සො වාසේවයා අක්‍රූතරෝ සහෙනා යෙන සො සහෙනා තෙතුපසඩික්ලි, උපසඩික්ලින්වා න. සහෙනා එතදෙවාවි: “එහි හෝ සහිත සාලාහාර. ගමිස්සාමා” ති. “අලු. හෝ සහිත, ආහටවා² මේ සාලි සකිදේව සායපාතරාසාය” ති. අප බො සො වාසේවයා සහෙනා තසා සහිතයා දිව්‍යානුගත්. ආපර්තමානෙනා සාලි. ආහායි සකිදේව ද්‍රීහාය, ‘එච්මි කිර හෝ සාඩු’ ති. අප බො සො වාසේවයා අක්‍රූතරෝ සහෙනා යෙන සො සහෙනා තෙතුපසඩික්ලි, උපසඩික්ලින්වා න. සහෙනා එතදෙවාවි: “එහි හෝ සාලාහාර. ගමිස්සාමා” ති. “අලු. හෝ සහිත ආහටවා මේ සාලි සකිදේව ද්‍රීහාය” ති. අප බො සො වාසේවයා, සහෙනා තසා සහිතයා දිව්‍යානුගත්. ආපර්තමානෙනා සාලි. ආහායි සකිදේව විතුහාය, ‘එච්මි කිර හෝ සාඩු’ ති. –පෙ-අප බො සො වාසේවයා සහෙනා, තසා සහිතයා දිව්‍යානුගත්. ආපර්තමානෙනා සාලි. ආහායි සකිදේව අවධාය, ‘එච්මි කිර හෝ සාඩු’ ති. යමෙනා බො තන වාසේවයා සහෙනා සහිතයිනුරක්. සාලි. උපකක්ලි-සු පරිභුජ්‍යේතු, අප කශේලු පි තණඩුල්. පරියෝනදි, දුනුම් නප්පට්‌රැලු. දුපද්‍යා. ප ඇසුයින්, සර්චිසන්ඩා සාලායා³ අවධාසු.

සාලිවිජාගා

අප බො තන වාසේවයා, සහෙනා සහිතිපත්-සු, සහිතිපත්න්වා, අනු-නුව්‍යානි-සු, ‘පාරකා වත හෝ ධම්ම, සහෙනුසු පානුහුතා, මය. හි පුගේබ මනෙනාමයා අනුවත පිතිගක්කා සයම්පහා අන්තලිස්ක්විටරා සුහවිධායිනෙනා විර්. දිස්මද්‍යානා. අවධාම්’ තෙස්. නො අම්කාක්. කදුවි කරහවි දිස්සය අදුනෙනා අවච්‍යයෙනා රසා පයවි උදකස්ම්. සමතානී. සා ආහායි ව ගැණ්ඩාවනෙනා ගකිස්ම්පතනෙනා රසාවනිපතනෙනා. තන මය. රස. පයවි. හනෙහි ආලුපාතකාරක්. උපකක්ම්තක පරිභුජ්‍යේතු, තෙස්. නො රසපයවි. හනෙහි ආලුපාතකාරක්. උපකක්මතක. පරිභුජ්‍යේතු. සයම්පහා අන්තරධායි.

1. සකිදේව-කළු.

3. පාලියා ජා

2. ආහෙනා-මතසා.

4. අවධායා - මරසා.

වාසිජ්‍යයෙන්, එ කල්හි එක්තරා අලස ගති ඇති සතක්හට ‘හවත්නි, උදේ බොපුන් පිණිස උදයනා ද හවස බොපුන් පිණිස සවස් කල්හි ද හැල් ගෙන උනුයෝම් මම කුමට මෙසේ වෙශෙහසෙමද? උදේ හවස දෙක්හි ම බොපුන් පිණිස එක් වරට මහැල් ගෙන ආයෝම් වීම් නම් යෙහෙකු’ දි මෙ සිත විය. වාසිජ්‍යයෙන්, ඒ සන් තෙම උදේ සවස බොපුන් පිණිස එක්වර ම හැල් ගෙනායේ ය. එ කලා එක්තරා සත්‍යයෙක් ඒ සත්‍යයා කරා එලැයි යේ ය. එලැයි ඔහුට ‘හවත් සත්‍යය, එව්, හැල් ගෙන රිමට යම්හ’ දි කි ය. ‘හවත් සත්‍යය, කම් නැත. උදේ සවස බොපුන් පිණිස මා විසිනා එක් වර ම හැල් ගෙනෙන ලදු දි හේ කි ය. වාසිජ්‍යයෙන්, එ විට ඒ සත්‍ය තෙම ඒ (එක් වර දෙවිලට ම හැල් ගෙනා) සත්‍යයා ගෙ දාජවානුගතියට (මිහු කළා දුටු දය අනුව යුමට) පැමිණෙනුයේ, ‘හවත්නි, මෙසේන් යහපතු’ දි කි යා දෙදාවසකට එක් වරක් ම හැල් ගෙනායේ ය. වාසිජ්‍යයෙන්, එ කල්හි එක්තරා සත්‍යයෙක් (ඒ දෙදාවසකට එක් වරක් හැල් ගෙනා) සත්‍යයා කරා එලැයි යේ ය, එලැයි, ‘හවත් සත්‍යය, හැල් ගෙනීමට යම්හ’ දි කි ය. ‘හවත් සත්‍යය, එසින් කම් නැත. මා විසින් දෙදාවසකට ම (පොහොනා පමණ) හැල් එක් වරට ම ගෙනෙනලදු’ දි ඒ සත්‍ය තෙම කි ය, වාසිජ්‍යයෙන්, එ විට ඒ සත්‍ය තෙම අනෙකා කළා දුටු දා අනුව යන්නේ, ‘හවත්නි, මෙසේන් යහපතු’ දි කි යා එක් වර ම සතර දිනකට පොහොනා පමණ හැල් ගෙනායේ ය... එකල්හි ඒ සන් තෙම අනෙකා කළා දුටු දා අනුව යනුයේ, ‘හවත්නි, මෙසේන් යහපතු දි කි යා, එක් වර ම අට ද්වසකට පොහොනා පමණ හැල් ගෙනායේ ය. වාසිජ්‍යයෙන්, ඒ සත්‍යයෝ යම් කලෙක හැල් රස් කොට තබා පරිහාග කරන්නට පටන් ගන්තු ද, එකල්හි කුඩා සහල වසා ගන්නේ ය. දහවේසියා ද සහල වසා ගන්නේ ය. හැල් කරා ගන් තැනා ද යලි තො ව සුෂ්ඨ යේ ය. හැල් කරා ගන් තැනා ද උංත ව පැනුණෙන් ය. හැල්පූ පදුරු පදුරු වැ සිටියාහ.

වාසිජ්‍යයෙන්, එ කල් හි ඒ සත්‍යයෝ එක් තැනකට රස්වූහ. රස් ව උතුන් හා මෙසේ කතා කුරුගත්හ: හවත්නි, බෙදයෙක! පාමක ස්වභාවයෝ සත්‍යයන් කෙරෙහි පහළ වූහ. අපි පෙර මතොමය වූ, ප්‍රිතිය හෝජනය කොටුනි ව ස්වයම්ප්‍රහව, ගොහන වස්ත්‍රායරණ ඇති ව සිටින්න-මෙස් ඉකා, බොහෝ කල් සිවුම්හ. ඒ අපට කිසි කලෙක්හි ඉකා බොහෝ කලක් ඇවිමෙන් රස පොලොව දියෙහි පැනිරිගෙන සිටියෝය. එය පැහැවත් ද සුවද්වත් ද රසවත් ද විය. ඒ අපි රස පොලොව අන්වලින් පිඩුකොට ගෙන වලදන්නට පටන් ගනුම්හ. රස පොලොව අන්වලින් පිඩු කොට ගෙන වලදන්නට පටන්ගත් අපගේ ස්වයම්ප්‍රහාව අනුරුදුහන් විය.

තාය අනෙකුත්තාය වන්දීමසුරියා පාතුරහෙසුං. වන්දීමසුරියෙසු පාතුහැනෙසු තාක්කිතානි තාරකරුපානි පාතුරහෙසුං, නාක්කිතෙනෙසු තාරකරුපෙසු පාතුහැනෙසු රත්තින්දිවා පක්ෂියිදීසු. රත්තින්දිවෙසු පක්ෂියාගමානෙසු මාස්දිමාසා පක්ෂියිදීසු, මාස්දිමාහෙසු පක්ෂියා-මානෙසු උතුසංවිචරා පක්ෂියිදීසු. තත මය. රස. පයිලි. පරිහූණුරත්තා තමහක්ව තදාරා විර. දිස්මධිවානා අවධ්‍යන. තෙස්. නො පාපකා-නාක්ෂෑව අකුසලානා ධමමානා පාතුහාවා රසා පයිලි අනෙකුත්තායි. රසාය පයිලියා අනෙකුත්තාය ඩුල්පපටකා පාතුරහායි. සො අභ්‍යායි වණ්ඩසම්පන්නා ගන්ධිසම්පන්නා රසසම්පන්නා. තත මය. ඩුල්පපටකා ධමමානා ධමමානා පාතුහාවා ඩරිහූණුරේතු. තත මය. ත. පරිහූණුරත්තා තමහක්ව තදාරා විර. දිස්මධිවානා අවධ්‍යන. තෙස්. නො පාපකානාක්ෂෑව අකුසලානා ධමමානා පාතුහාවා ඩුල්පපටකා අනෙකුත්තායි. ඩුල්පපටකා අනෙකුත්තා තමහක්ව බදුලතා පාතුරහායි. සා අභ්‍යායි වණ්ඩසම්පන්නා, ගන්ධිසම්පන්නා රසසම්පන්නා. තත මය. බදුලතා. චුම්පපටකා පරිහූණුරේතු. තත මය. ත. පරිහූණුරත්තා තමහක්ව තදාරා විර. දිස්මධිවානා අවධ්‍යන. තෙස්. නො පාපකානාක්ෂෑව අකුසලානා ධමමානා පාතුහාවා බදුලතා අනෙකුත්තායි. බදුලතාය අනෙකුත්තාය අක්වයිපාලකා සාලී පාතුරහායි, අක්වෝ අප්පෙසා පුදෙධා පුගැනීව තණවුල්ලා. ය. ත. සායා සාය-මාසාය ආහරාම, පාන්නා ත. හොති පක්කා පටිවිරුණු. ය. ත. පාන්නා පාතරාසාය ආහරාම, සායනා හොති පක්කා පටිවිරුණු. නාපදනා. පක්ෂියින්වා. තත මය. අක්වයිපාකා. සාලී. පරිහූණුරත්තා තමහක්ව තදාරා විර. දිස්මධිවානා අවධ්‍යන. තෙස්. නො පාපකානාක්ෂෑව අකුසලානා ධමමානා පාතුහාවා කශේෂා පි තණවුල්. පරියෝනාදි, දුනාමි තපපටිවිරුණු, අපද්‍යනා. පක්ෂියින්වා, සණ්ඩාල්ච්, සාලුලයා දීතා. යනුවුනා මය. සාලී. විහැරුණාම, මරියාද. යිපෙයාමා'සි. අප ගො තත වාසේවා සක්කා සාලී. විහැරුණු, මරියාද. යිපෙසුං.

11. අප ගො වාසේවා අක්ෂෑතරා සක්කා ලොල්පාතිකා සක්. හාග. පරිරස්කිතෙනා අක්ෂෑතර. හාග. අදිනා. ආදියිනා පරිහූණුරේ. තමෙනා. අගුහෙසුං, ගහෙන්වා එතැදැවාවූව්: ‘පාපකා වත හො සක්කා කරායි, යතු හි නාම සක්. හාග. පරිරස්කිතෙනා අක්ෂෑතර. හාග. අදිනා. ආදියිනා පරිහූණුර්සසයි? මාසු හො සක්කා පුනාපි එවරුපමකායි’නි.

එය අතුරුදහන් වූ කල්හි ගදවිරුපු ප්‍රකට වූහ. සඳහා නැත්තු ප්‍රකට වූහ. නැත්තු තාරකාරුපය් ද ප්‍රකට වූහ. නැත්තු තාරකාරුප ප්‍රකට වූ පසු යදවල්පූ පැනුණහ. යදවල් පැනෙන කල්හි මාය පක්ෂයේ පැනුණහ. මාය පක්ෂයන් පැනෙන කල්හි සංඛ්‍යාවන්සරයේ පැනුණහ. ඒ අපි රස පොලොව පරිහොග කරන්නමෝ, එය වළදන්නමෝ, එය ආහාර කොටු ගන්නමෝ, ඉතා බොහෝ කළක් සිටියමහ. ඒ අපට ලාමක අකුසල් දහම පහළ විමෙන් ම රසපොලොව අතුරුදහන් විය. රස පොලොව අතුරුදහන් වූ කල්හි ඩුම්පරිවකය පහළ විය. ඒ අපි ඩුම්පරිවකය පරිහොග කරන්නට පටන් ගතුමිහ. ඒ අපි එය පරිහොග කරන්නමෝ, එය වළදන්නමෝ එය ම ආහාර කොටු ඇත්තමෝ ඉතා බොහෝ කළක් සිටියමිහ. ඒ අපට ලාමක අකුසල් දහමුන් පහළ විමෙන් ඩුම්පරිවකය අතුරුදහන් විය. ඩුම්පරිවකය අතුරුදහන් වූ කල්හි බදුලතාව පහළ විය. එය පහැවින් පුවදවන් රසවන් විය. ඒ අපි බදුලතාව පරිහොග කරන්නට පටන් ගතුමු. එය පරිහොග කරන්නමෝ, එය වළදන්නමෝ, එය ම ආහාර කොටුන්නමෝ ඉතා බොහෝ කළක් සිටියමිහ. ඒ අපට ලාමක අකුසල් ධ්‍යුලි පහළ විමෙන් බදුලතාව අතුරුදහන් විය. බදුලතාව අතුරුදහන් වූ කල්හි තුවු නැති දහවිධියා නැති පිරිසිදු පුවදැනි සහල ම එල කොටුනි නො සානා ලද බිමැ හටගෙන හැල් වෙශසෙක් පහළ විය. සවස් කළ සවස් බොප්‍රනට යම සහලක් ගෙනෙන් ද පසුදිනැ උද්‍යනැ එය පැසුහෙයු යලිද වැඩිනේ වෙයි. කපා නොයන්නා ලද තැනෙනක් ම (නොඅඩු ව) පැපුහෙයු ය. ඒ අපි නො සානා ලද බිමැ හටගෙන පැසුදු ඒ හැල් සහල් පරිගාග කරන්නමෝ, එය ම වළදන්නමෝ, එය ම අහර කොටුන්නමෝ, ඉතා බොහෝ කළක් සිටියමිහ. ඒ අපට ලාමක අකුසල් දහම පහළ විමෙන් ම කුඩා සහල වසාගෙන බැඳී සිටියේ ය. දහවිධියා ද සහල වසා බැඳී සිටියේ ය. කපා ගන්නා ලද තැනා ද යලි නො තැහුණේ ය. උගාන්තය පැනුහෙයු ය. පදුරු පදුරු වැ හැල්පූ සිටියාහ. අපි හැල් (අප අතද) වෙන වෙන ම බැදු ගන්නමෝ නම්, ඉම් තබන්නමෝ නම් මැනැවැ'යි මෙයේ කතා කුරෙගන්හ. වාශිෂ්ටයෙනි, ඉක්බිති ඒ සත්ත්‍යයේ හැල් බෙදුහ. ඉම් තැබුහ.

11. වාශිෂ්ටයෙනි, ඒ කල්හි ලෙල්පියෙටි ඇති එක්තරා සමතක් සිය කොටස රක්ෂායේ තමාට නො දෙන ලද එක්තරා කොටසක් ගෙන පරිහොශ මකළේ ය. (සෙස්සෙස්) ඔහු අල්ලා ගත්හ, අල්ලා ගෙන 'හවන් සත්ත්‍ය, යම බදු ගත් සිය කොටස රක්ෂායෙහි තමහට නොදුන් එක්තරා කොටසක් ගෙන පරිහොග කෙලෙහි ද, ඒ ගත් ඒකාන්තයෙන් ලාමක දැයක් කෙලෙහි ය. හවන් සත්ත්‍ය, යලින් මෙබන්දක් නගමක් කරව'යි ඒ කි හ.

'එච්. ගො' තේ ගො වාසේවයි සො සමත්තා තත්ත්ව සත්ත්වනා පටවිසෙකායි. දැනියම්පි ගො වාසේවයි සො සත්ත්තා සක්‍රී. හාගේ පරිරක්ඩිනෙනා අක්‍රූදාතරු හාගේ අදින්තා ආදියින්වා පරිහුණුවේ. තමෙනා අභ්‍යන්තරුවෙන්, ගොන්වා එන්දල්වාවූ:: 'පාපකා වත ගො සත්තා කරායි, යතු හි නාම සක්‍රී. හාගේ පරිරක්ඩිනෙනා අක්‍රූදාතරු හාගේ අදින්තා ආදියින්වා පරිහුණුවේ සයායි. මාසුපු ගො සත්තා පුනාපි එවරුපමකායි' තේ. තනියම්පි ගො වාසේවයි සො සත්ත්තා සක්‍රී. හාගේ පරිරක්ඩිනෙනා අක්‍රූදාතරු හාගේ අදින්තා ආදියින්වා පරිහුණුවේ. තමෙනා අභ්‍යන්තරුවෙන්, ගොන්වා එන්දල්වාවූ:: පාපකා වත ගො සත්තා කරායි, යතු හි නාම සක්‍රී. හාගේ පරිරක්ඩිනෙනා අක්‍රූදාතරු හාගේ අදින්තා ආදියින්වා පරිහුණුවේ සයායි. මාසුපු ගො සත්තා පුනාපි එවරුපමකායි' තේ. අක්‍රූදා පාඨිනා පහරිපු, අක්‍රූදා ලෙඩ්වූනා? පහරිපු, අක්‍රූදා දෙන්ඩ්නා පහරිපු තදෙනෙ ගො පන වාසේවයි, අදින්තාදනා. පස්සුයියනි, ගරහා පක්‍රියායනි, මුසාවාදේ පස්සුයියනි, දැන්ඩ්නා. පක්‍රියායනි.

මහාසම්මතරාජා

12. අට ගො තෙ වාසේවයි සත්තා සත්ත්වීපත්‍රිපු, සත්ත්වීපත්‍රින්වා අනුත්‍යාන්ත්‍රිපු "පාපකා වත ගො ධම්මා සමත්තාපු පාත්‍රිහුතා, යතු හි නාම අදින්තාදනා. පක්‍රියායිසයනි, ගරහා පක්‍රියායිසයනි, මුසාවාදේ පක්‍රියායිසයනි, දැන්ඩ්නා. පක්‍රියායිසයනි. යනුතුනා මයා එකා සත්තා. සම්මතක්‍රියාම, ගො? තො සම්මා බේඛිතබේ. බේඛිතබේ, සම්මා ගරහිතබේ. ගරහිතබේ, සම්මා පක්‍රියාත්තබේ. පක්‍රියාත්තයා. මයා පනසා සාලීනා. හාගේ අනුපද්‍යසාමා" තේ. අට ගො තෙ වාසේවයි සත්තා ගො තොසා සමත්තා අතිරුපත්තරෝ ව දස්තානියතරෝ ව පාසාදිකතරෝ ව මහෙස්තානිතරෝ ව, තා. සත්තා උපසංඝාලීන්වා එන්දල්වාවූ:: එහි ගො? සත්තා, සම්මා බේඛිතබේ. බේඛි, සම්මා ගරහිතබේ. ගරහා, සම්මා පක්‍රියාත්තත්ත්වයි. පක්‍රියාත්තයි. මයා පන ගො සාලීනා. හාගේ අනුපද්‍යසාමා" තේ. 'එච්. ගො' තේ ගො වාසේවයි සො සමත්තා අත්‍යන්තරුවෙනා. පරිසුජ්‍යාන්විත්‍යා එන්දල්වාවූ:: එහි ගො? සත්තා, සම්මා බේඛිතබේ. බේඛි, සම්මා ගරහිතබේ. ගරහි, සම්මා පක්‍රියාත්තත්ත්වයි. පක්‍රියාත්තයි. ගො පනසා සාලීනා. හාගේ අනුපද්‍යසාමා. මහාජනාසම්මතකා' තේ ගො වාසේවයි 'මහාසම්මතෙ, මහාසම්මතෙ' නොවා පයිම් අක්‍රූදාතරු. උපත්වීතකා.

1. ලෙඩ්වූනා - සාමා
2. ගො - PTS

3. සො - PTS

වායිඡිජියෙයි, ඒ සන් තෙම 'එසේ ය හටත්ති'දී කියා ම ඒ සත්තට පිළිවිද්‍යා දැනා. වායිඡිජියෙයි, දෙවෑනි වර ද ඒ සන් තෙම සිය කොටස රකිතුයේ තමාට නොදුන් එක්තරා කොටසක් ගෙන පරිභාග කළේය. සෙස්සේස් ඕපු අල්ලා ගත්හ. අල්ලා ගෙන, 'හටත් සන්නිය, යම්බදු තෝ සිය කොටස රකිතුයෙහි, තමාට නොදුන් එක්තරා කොටසක් ගෙන පරිභාග කොරහි ද, ඒ තෝ ලාමක දැයක් කොරහි ය. හටත් සන්නිය, යම්බදු මෙබන්දක් මො කරව'දී කිහි. වායිඡිජියෙයි, තෙවෑනි වර ද ඒ සන් තෙම සිය කොටස රකිතුයේ, තමාට නොදුන් එක්තරා කොටසක් ගෙන පරිභාග කළේ ය. සෙස්සේස් ඕපු අල්ලා ගත්හ. අල්ලා ගෙන, 'හටත් සන්නිය, යම බදු තෝ සිය කොටස රකිතුයෙහි, තමාහට නොදුන් එක්තරා කොටසක් ගෙන පරිභාග කළේ ය. සෙස්සේස් ඕපු අල්ලා ගත්හ. අල්ලා ගෙන, 'හටත් සන්නිය, යම්බදු මෙබන්දක් නහමක් කරව'දී කිහි. කොනොක් අතින් පහළහ. කොනොක් කුටින් පහළහ. කොනොක් දංඩින් පහළහ, වායිඡිජියෙයි, එකුන් පටන් කොට අධිනාදන පැනෙයි, ගැරපුම පැනෙයි, මුසා විණිම පැනෙයි, ද්‍රු ගැනුම පැනෙයි.

12. වායිඡිජියෙයි, ඉක්බිනි ඒ සන්නියෝ එක් රස් වූ ත. එක්රයේ වූ, 'හටත්ති, බෙදයෙක යම කොනොකු කොරහි අධිනාදන පැනෙන්නේ ද, ගැරපුම පැනෙන්නේ ද, මුසා බිණිම පැනෙන්දේ ද, දඩු ගැන්ම පැනෙන්නේ ද, ඒ සතුන් කොරහි එසේ වූ ලාමක අකුණු ධ්‍රීම් කොනොක් පහළ වූ ත. යමෙක් අපගෙන් දෙස්නැගිය යුත්තාව මොනාවට දෙස්නාගන්නේ ද ගැර-ගිය යුත්තහුට මොනාවට ගරහන්නේ ද, නොරිය යුත්තහු මොනාවට තෙරපන්නේ ද, අපි එසේ වූ එක් සන්නියකු සම්මත කැරිතුමෝ නම් ඉතා යෙහෙක. අපි වූ කළු ඕපුට හැල් කොටසක් දෙන්නාම්'දී කතා කැරිගත්හ. වායිඡිජියෙයි, එකළුහි ඒ සන්නියෝ යම් සන්නියෙක් ඔවුන් අතුරෙනි විභා රුපසම්පත්තා ද, විභා දකුම්කළු ද, විභා සිත පහදින යුතු ද, විභා මහ තෙදුන්නේ ද, ඒ සන්නියා කරා එලැඹි, 'හටත් සන්නිය, මෙහි එන්න, දෙස්නැගියි යුත්තාව නිසිපරිදී දෙස් නගන්න. ගැරිහිය යුත්තාව මොනාවට ගරහන්න, නොරිය යුත්තහු මොනාවට තෙරපන්න. අපි වන්න් ඕබට හැල් කොටසක් දෙන්නාම්'දී මෙ බස් කිහි. 'හටත්ති, එසේ යැ'දී කියා ම ඒ සත්ත්තා තෙම ඔවුනාට පිළිවිදන් ද දෙස්නැගිය යුත්තහුට මොනාවට දෙස්නැගිය, ගැරිහිය යුත්තහුට ගැරිහි ය. නොරිය යුත්තහු මොනාවට තෙරපන්න. ඔවුන් ඕපු ඔවුන් මෙහෙයුම් මහාසම්මත යැ'දී ම පළමු නම් වහර ඇති විය.

බෙනතුනා අධිපති නි බො වාශේට්‍යා ‘බන්තියෝ බන්තියෝ’ ජේව්‍ය දුන්යා අක්කරු උපතිබෙනා. ධමෙන පරෝරුණුදැතිති බො වා සවදා ‘රාජු රාජු’ නෙව්ව තනියා අක්කරු උපතිබෙනා. ඉත් බො වාශේට්‍යා එව්‍යමෙනස්ස බන්තියමණ්ඩලස්ස ප්‍රාරුණෙන අභ්‍යන්තරුදහන අභ්‍යන්තියෙහි අංශාසි. තෙ සංස්කෘතිසත්තානා අන්තර්ස්කෘත්, සඳහානාත්ස්කෘත් නො අස්ථිසානා, ධමෙනෙව් නො අධිමෙනා. ධමෙනා හි වාශේට්‍යා සෙව්වා ජනෙ’තූම් දිගෙන්වේ ධමෙම අභ්‍යන්තරායෙව්.

මාඟමණමණවිල්

13. අඡ බො ගතස් වාශේට්‍යා සත්තානාක්ස්කෘත් එකවිවානා එන්දරෝහාසි: පාපකා වත හෝ ධමෙන සන්නෑසු පාතුහුතා, යතු හි තාම අදිත්තාදහා පස්කෘයිස්සති, ගරහා පස්කෘයිස්සති, මුසාවාදේ පස්කෘයිස්සති, දණ්ඩාදහා පස්කෘයිස්සති, පබාජනනා පස්කෘයිස්සති. යනිතුන මයා පාපලක අකුසල ධමෙම වාහෙයාමා,’ති. තෙ පාපලක අකුසල ධමෙම බාහෙපු³. පාපලක අකුසල ධමෙම බාහෙහෙති බො වාශේට්‍යා ‘මාඟමණ මාඟමණ’ ජේව්‍ය පයිම්. අක්කරු උපතිබෙනා. තෙ අරස්කෘයතනෙ පණ්ඩකුවියෙ කරිනවා පණ්ඩකුවීපු ස්කියන්ති, විතඩාරා විතඩුමා පන්තුමුසලා සායා සායමාසාය පාතෙනා පාතරාසාය ගාමනිගමරාජධානියෙ, ඔසරන්ති සාසමෙසානා⁴ තෙ සාසා. පටිලුහින්වා පුනාදේව අරස්කෘයතනෙ පණ්ඩකුවීපු ස්කියන්ති. තමෙනා මුහුයා දියවා එව්‍යමාහාපු: ‘ඉමේ බො හෝ සත්තා අරස්කෘයතනෙ පණ්ඩකුවියෙ, කරිනවා පණ්ඩකුවීපු ස්කියන්ති, විතඩාරා විතඩුමා පන්තුමුසලා සායා සායමාසාය පාතෙනා පාතරාසාය ගාමනිගමරාජධානියෙ, ඔසරන්ති සාසමෙසානා. තෙ සාසා පටිලුහින්වා පුනාදේව අරස්කෘයතනෙ පණ්ඩකුවීපු ස්කියන්ති ස්කියන්තින් බො පන වාශේට්‍යා ‘ස්කියකා ස්කියකා’ තෙව්ව දුන්යා. අක්කරු උපතිබෙනා. ලතසාක්ස්කෘත් බො වාශේට්‍යා සත්තානා. එකව්ව සත්තා අරස්කෘයතනෙ පණ්ඩකුවීපු ත්. ස්කියන්. අනාගිසමුණුමානා, ගාමසාමත්තා. නිගමසාමත්තා. ඔසරිනවා ගෙන් කළරාත්තා අව්‍යත්ති. තමෙනා මුහුසා දියවා එව්‍යමාපු: ඉමේ බො හෝ සත්තා අරස්කෘයතනෙ පණ්ඩකුවීපු ත්. ස්කියන්. අනාගිසමුණුමානා, අව්‍යත්ති. තාදුනි මෙ ස්කියන්ති, තාදුනි මෙ ස්කියන්ති නි බො වාශේට්‍යා අරස්කෘයකා අරස්කෘයකා’ ජේව්ව තනියා. අක්කරු උපතිබෙනා.

1. රෝස් - සායා

3. වාහෙපු - මෙසා

2. අංස්කෘත් - සත්තා

4. සාසමෙසානා මෙසා, කාසමෙසානා - සායා

වාශිෂ්ට්‍යයනි, කෙන්නට අධිපති විභු දී 'ක්ෂ්විය ය, ක්ෂ්විය ය' දී ම දෙවෙනි නම් වහර ඇති විය. වාශිෂ්ට්‍යයනි, දැහැමින් මෙරම, රදවානු දී (පූවිපත් කෙරේනු දී පිණවානු දී) 'රජ ය, රජ' යැ දී කියා ම කෙවෙනි නම් වහර ඇති විය. වාශිෂ්ට්‍යයනි, මෙසේ පැයකි වූ අගු යැ දී අන්නා උද නම්වහරින් ක්ෂ්විය මණ්ඩලයාගේ ආරම්භය විය. එ ද ඒ සත්‍යනාට ම ය, අන් සත්‍යකෙනෙකුට තො වේ. සමාන සත්‍යනාට ම ය, අසමාන සත්‍ය කෙනෙකුට තො වේ. ධම්යෙන් ම ය, අධ්‍යාපන් තො වේ. වාශිෂ්ට්‍යයනි, එමහයින් මේ ජනය කෙරෙහි මේ ලොවහිද පරලුවහි ද ධම්ය ම ග්‍රේෂ්‍ය ය.

13. වාශිෂ්ට්‍යයිනි, එක්බිති ඒ ඇතුම් සත්‍ය කෙනෙකුට "භවත්ති, බෙදාගෙක! යම් කෙනෙකු කෙරෙහි අයිනාදන පැනෙන්නේ ද, ගැරහුම පැනෙන්නේ ද, මුසවා ව පැනෙන්නේ ද, දුඩු ගැන්ම පැනෙන්නේ ද, රටින් තෙරපිම පැනෙන්නේ ද එසේ වූ සත්‍යන් කෙරෙහි ලාමක ධම්යෝ පහළ වූවාපු වෙති. අපි ලාමක වූ අකුගල ධම්යන් බාහනය (බැහැර ලිම) කරන්නාමත් නම් යෙහෙකු" දී මේ සිත් විය. ඔහු ලාමක වූ අකුගල ධම්යන් බාහනය කළහ (බැහැර ලුහ). වාශිෂ්ට්‍යයනි, ලාමක වූ අකුගල ධම්යන් වාහනය කෙරෙන් (බැහැර ලත්) තු දී ම 'ඛාස්මණයෝ ය, ඛාස්මණයෝ ය' කියා ම පැඳමු නාම ව්‍යවහාරය පහළ විය. ඔහු තුම් වන පෙදෙස්හි පන්සල් කොට ගෙන එහි ධ්‍යාන කෙරෙන්. (පිස කුට් යුතු දැයක් නැති බැවින්) පහවූ අහුරු ඇත්තාපු පහ වූ දුම් ඇත්තාපු, කොටා පිසියැ යුතු දැයක් නැති බැවින් බිමට වන් මෙහෙළු ඇත්තාපු (අහුරු දුම් මොහෙළු යන මේ කිසිවකුන් නැත්තාපු), සවස බොජුන පිණිස සවස ද, උදේ බොජුන් පිණිස උදෙනා ද අහර සොයනුවේ ගම් නියම් ගම් රජදාන්වලට බෙසින්. ඔහු අහර ලැබෙනෙන පෙරලා ගොස් වන පෙදෙස්හි පන්සල්හි ධ්‍යාන කෙරෙන්. වාශිෂ්ට්‍යයනි, 'ධ්‍යාන කෙරෙන්, ධ්‍යාන කෙරෙන්' තු දී ම 'ධ්‍යායකයෝ ය, ධ්‍යායකයෝ ය' දී කියා ම දෙවෙනි නම් වහරෙක් ඔවුනාට ඇති විය. වාශිෂ්ට්‍යයිනි, ඒ සත්‍යන් ම අතුරෙන් ඇතුම් කෙනෙක් වන පෙදෙස්හි පන්සල්හි ඒ දහන් වැඩිම තොකළ හැකි වන්තාපු ගම් අසලට නියමිතම අසලට බැස, ග්‍රන්ථ කෙරෙලින් ඉදින් මිනිස්පු ඔවුන්දක, 'හවත්ති, මේ සත්තු වෙනෙහි පන්සල්හි ඒ ධ්‍යාන කළ තො හැක්කාපු, ගම් අසලට නියමිතම අසලට බැස, ග්‍රන්ථ කෙරෙමින් ඉදින්. වාශිෂ්ට්‍යයිනි, 'දැන් මොපු ධ්‍යාන තො කෙරෙන්, දැන් මොපු ධ්‍යාන තො කෙරෙන්' තු දී ම ඔවුන් 'අධ්‍යායකයෝ' යැ දී ම ඔවුනාට කෙවෙනි නම් වහරෙක් උපන්නේය.

හින්සමතන.. බො පන වාසේවදා ය.. තෙත සමයෙන නොති, තෙදුරුත් සෙවකමතන.. ඉති බො වාසේවදා, එව්‍යමතනසය ව්‍යාපෘත්‍යාලණවලසය පොරාගෙන අයෙකුදෙන අක්‍රිතරෙන අභින්ධිතක් අභායායි. තෙසගෙකුදුව සත්‍යතාන.. අනැකුදෙසය.., සදිසානාගෙකුදුව තො අසදිසාන.., ධීමෙමනෙව තො අධිමතන.. ධීමෙම, හි වාසේවදා සෙවක් රන්නා'තස්මී.. දිවෙක් වෙව ධීමෙම අභිසම්පරායෙව.

වෙස්සුමණ්ඩිලු

14. තෙසගෙකුදුව බො වාසේවදා සත්‍යතා.. එකවෙත සත්‍යා මෙදුනා.. ධීමතම.. සමාදය විස්සුත්.. කමමතනා¹ පරයාරේසු.. මෙදුනා.. ධීමතම.. සමාදය විස්සුත්.. කමමතනා පරයාරේනාත්ති බො වාසේවදා වෙස්සා ටෙස්සාගෙවට අක්‍රිත.. උපනිතක්.. ඉති බො වාසේවදා එව්‍යමතනසය වෙස්සාමණවලසය පොරාගෙන අයෙකුදෙන අක්‍රිතරෙන අභින්ධිතක් අභායායි, තෙසගෙකුදුව සත්‍යතාන.. අනැකුදෙසය.. සදිසානාගෙකුදුව තො අසදිසාන.. ධීමෙමනෙව තො අධිමතන.. ධීමෙම, හි වාසේවදා සෙවක් රන්නා'තස්මී.. දිවෙක් වෙව ධීමෙම අභිසම්පරායෙව.

සූදුමණ්ඩිලු

15. තෙසගෙකුදුව බො වාසේවදා සත්‍යතා.. ගය තත සත්‍යා අව්‍යසයා තත එදුවාරා² බුදුවාරා අභාසු.. එදුවාරා බුදුවාරා හි බො වාසේවදා සූදු සූදුතෙක්ව අක්‍රිත.. උපනිතක්.. ඉති බො වාසේවදා එව්‍යමතනසය සූදු-මණ්ඩිලසය පොරාගෙන අයෙකුදෙන අක්‍රිතරෙන අභින්ධිතක් අභායායි. තෙසගෙකුදුව සත්‍යතාන.. අනැකුදෙසය.., සදිසානාගෙකුදුව තො අසදිසාන.., ධීමෙමනෙව තො අධිමතන.. ධීවෙක් වෙව ධීමෙම අභිසම්පරායෙව.

16. අපු බො සො වාසේවදා සමලයා ය.. බෙත්තියා පි සක.. ධීමතම.. ගරහමානෙනා අයාරසමා අනාගාරිය.. පබෑත්ති, 'සමලෙනු හටිස්සාම්'ත්. මාසමලෙනු පි බො වාසේවදා සක.. ධීමතම.. ගරහමානෙනා අයාරසමා, අනාගාරිය.. පබෑත්ති 'සමලෙනු හටිස්සාම්'ත්, වෙශස්සා පි බො වාසේවදා සක.. ධීමතම.. ගරහමානෙනා අයාරසමා අනාගාරිය.. පබෑත්ති, 'සමලෙනු හටිස්සාම්'ත්. සූදුදු පි බො වාසේවදා සක.. ධීමතම.. ගරහමානෙනා අයාරසමා, අනාගාරිය.. පබෑත්ති 'සමලෙනු හටිස්සාම්'ත්. ඉමෙත් බො වාසේවදා වතුන් මණ්ඩිලෙක් සමණ්මණ්ඩිලසය අභින්ධිතක් අභායායි. තෙසගෙකුදුව සත්‍යතාන.. අනැකුදෙසය.., සදිසානාගෙකුදුව තො අසදිසාන.., ධීමෙමනෙව තො අධිමතන.. ධීමෙම, හි වාසේවදා සෙවක් රන්නා'තස්මී.. දිවෙක් වෙව ධීමෙම අභිසම්පරායෙව.

1. විපුළුත්වෙනෙකා P.R. විසු. කම්මෙනු-(සිටු).

2. බුදුවාර. (ස.)

වාශිෂ්ට්‍යයෙනි, එ සමයෙහි යම් ඒ අධ්‍යායකන්‍යය (ධ්‍යාන නො කරන බව) පහත යැයි සම්මත විද්‍යා, එය දැන් උසස් යැයි සම්මත ය. වාශිෂ්ට්‍යයෙනි, මෙසේ පැරුණි අඟ යැයි ගත්තා ලද නම්වහරින් ඒ බ්‍රාහ්මණ මණ්ඩලයා ගේ නිපැත්ම විය. එ ද ඒ සත්‍යන්ට ම ය. අන් සත්‍ය කෙනෙකුට නො වේ. සමාන සත්‍යන්ට මය, අසමාන සත්‍යන්ට නො වේ. ධර්මයෙන් ම ය, අධ්‍යායෙන් නො වේ. වාශිෂ්ට්‍යයෙනි, ධර්මය ම මෙලොවිහි ද පරලොවිහි ද මේ ජනය කෙරෙහි උසස් ය.

14. වාශිෂ්ට්‍යයෙනි, ඒ සතුන් අතුරෙහි ම ඇතුම් කෙනෙක් මෙමදුන ධර්ම සෙවනය කොට ඒ ඒ අවස්ථාහි නැඹුණු (හෝ ප්‍රකට වූ) ගවපාලනාදී කම්මාන්තයන් කළහ. මෙමදුන ධර්ම ගෙන ඒ ඒ අවස්ථාහි නැඹුණු හෝ ප්‍රකට) කම්මාන්ත කෙරෙන් තු දි ‘වෛශ්‍යයෝ ය, වෛශ්‍යයෝ යැ’ දි ම නම් වහර උපන. වාශිෂ්ට්‍යයෙනි, මෙසේ ම පැරුණි වූ, අඟ යැයි දත්තා ලද නම් වහරින් වෛශ්‍යමණ්ඩලයාගේ ආරම්භය විය. එ ද ඒ සතුන් පිළිබඳ ව ම ය. අන් සත් කෙනෙකු පිළිබඳ ව නො වේ. සමානයන් පිළිබඳ ව ම ය. අසමානයන් පිළිබඳ ව නො වේ. ධර්මයෙන් ම ය, අධ්‍යායෙන් නො වේ. වාශිෂ්ට්‍යයෙනි, ධර්මය ම මේ ජනය කෙරෙහි මෙලොවිහි ද පරලොවිහි ද ග්‍රේෂ්‍ය ය.

වාශිෂ්ට්‍යයෙනි, ඒ සත්‍යන් අතුරෙහි ම යම් කෙනෙක් රෝඩාවාර ක්ෂුද්‍රවාර ඇත්තෙක් වූසූ ද, මොසූ රෝඩාවාර ඇත්තාහ, ක්ෂුද්‍රවාර ඇත්තාහ දි කියා ම, ඔවුනට ඉදුගෝස්ස ඉදුගෝස් යැයි ම නම්වහර උපන. වාශිෂ්ට්‍යයෙනි, මෙසේ අඟයැ දි දත්තා ලද පැරුණි නම් වහරින් මේ ඉදුගණයාගේ ආරම්භය විය. එ ද ඒ සත්‍යන් පිළිබඳ ව ම ය. අන් සත් කෙනෙකු පිළිබඳ ව නො වේ. සමානයන් පිළිබඳ ව ම ය, අසමානයන් පිළිබඳ ව නො වේ. ධර්මයෙන් ම ය, අධ්‍යායෙන් නො වේ. වාශිෂ්ට්‍යයෙනි, එහෙයින් මෙලොවිහි ද පරලොවිහි ද ධර්මය මේ ජනය කෙරෙහි ග්‍රේෂ්‍ය ය.

15. වාශිෂ්ට්‍යයෙනි, යම් හෙයකින් ක්ෂ්ත්‍රියයාත් සිය දහමට ගරහනුයේ මහන වන්නෙම් දි ගිහිගෙන් නික්ම පැවිදි බිම වදනේ ද, බ්‍රාහ්මණයාත් සිය දහමට ගරහනුයේ මහන වන්නෙම් දි ගිහි ගෙන් නික්මැ පැවිදිබිම වදනේ ද, වෛශ්‍යයාත් සිය දහමට ගරහමින් ගිහි ගෙන් නික්ම පැවිදිබිම වදනේ ද, ඉදුයාත් සිය දහමට ගරහනුයේ මහන වන්නෙම් දි පැවිදි බිම වදනේ ද, එසේ වූ කාලයෙක් විය. (එ කළේහි) මේ සතර මණ්ඩලයන්ගෙන් ම ප්‍රමණමණ්ඩලයාගේ ආරම්භය විය. එ ද ඒ සත්‍යන් පිළිබඳ ව ම ය, අසමානයන් පිළිබඳ ව නො වේ. ධර්මයෙන් ම ය. අධ්‍යායෙන් නො වේ. වාශිෂ්ට්‍යයෙනි, එහෙයින් මෙලොවිහි ද පරලොවිහි ද ධර්මය මේ ජනය කෙරෙහි ග්‍රේෂ්‍ය ය.

දුවච්‍රිකාදිකරා

බන්තියා පි බො වාසසට්‍රා කායෙන දුවච්‍රිතං වරිජවා, වාචාය දුවච්‍රිතං වරිජවා, මනසා දුවච්‍රිතං වරිජවා, මිව්‍යාදිවිසිකෙකා, මිව්‍යාදිවිසිකමල-සමාදනා මිව්‍යාදිවිසිකමලසමාදනාහෙතු කායසස හේද පරම්‍රතා අපාය දුගෙන් විනිපාත්‍ර නිරය උපපර්‍යත්‍රි. බූජමලණා පි බො වාසසට්‍රා-පෙ-වෙසසා පි බො වාසසට්‍රා -පෙ-සුදේද පි බො වාසසට්‍රා-පෙ-සමලණා පි බො, වාසසට්‍රා කායෙන දුවච්‍රිතං වරිජවා, වාචාය දුවච්‍රිතං වරිජවා, මනසා දුවච්‍රිතං වරිජවා, මිව්‍යාදිවිසිකෙකා මිව්‍යාදිවිසිකමලසමාදනා මිව්‍යාදිවිසිකමලසමාදනාහෙතු කායසස හේද පරම්‍රතා අපාය දුගෙන් විනිපාත්‍ර නිරය උපපර්‍යත්‍රි.

බන්තියා පි බො වාසසට්‍රා කායෙන සුච්‍රිතං වරිජවා, වාචාය සුච්‍රිතං වරිජවා, මනසා, සුච්‍රිතං වරිජවා, සමාදිවිසිකමලසමාදනා සමාදිවිසිකමලසමාදනාහෙතු කායසස හේද පරම්‍රතා සුගත්‍රි. සගා-ලොකං උපපර්‍යත්‍රි. බූජමලණා පි බො වාසසට්‍රා -පෙ- වෙසසා පි බො වාසසට්‍රා -පෙ- සුදේද පි බො වාසසට්‍රා -පෙ- සගා-ලොකං උපපර්‍යත්‍රි. බන්තියා පි බො වාසසට්‍රා කායෙන අවයකාරී, වාචාය අවයකාරී, මනසා අවයකාරී, විමිසසදිවිසිකෙකා විමිසසදිවිසිකමලසමාදනා විමිසසදිවිසිකමලසමාදනාහෙතු කායසස හේද පරම්‍රතා සුබදුක්‍රිඩාවිස-වේදී හොති. බූජමලණා පි බො වාසසට්‍රා -පෙ- වෙසසා පි බො වාසසට්‍රා -පෙ- සුදේද පි බො වාසසට්‍රා කායෙන අවයකාරී, වාචාය අවයකාරී, මනසා අවයකාරී, විමිසසදිවිසිකෙකා විමිසසදිවිසිකමලසමාදනා විමිසසදිවිසිකමලසමාදනාහෙතු කායසස හේද පරම්‍රතා සුබදුක්‍රිඩාවිස-වේදී හොති.

බෛඛාධිපත්‍රවාචනය

16. බන්තියා පි බො වාසසට්‍රා කායෙන සංවුත්‍රා, වාචාය සංවුත්‍රා, මනසා සංවුත්‍රා, සත්‍යන්තරා බෛඛාධිපත්‍රවාචනයන් ධමමුනා භාවනාවනා දැවැන්ව ධමමුනා පරිනිඛාත්‍රි¹.

1. සුබදුක්‍රිඩාවිස-වේදී - මණ්ඩ.

2. පරිනිඛාත්‍රි-මණ්ඩ.

දුශ්‍රවිජ්‍යාධිකරා

වාශිෂ්ටයෙනි, ක්ෂේත්‍රීයයා ද කයින් දුපිරින් කොට, වවනායෙන් දුපිරින් කොට මනයින් දුපිරින් කොට, මිසදිවු වැ, මිර්යාදාජ්විකම්සමාදා ඇති වැ, මිර්යාදාජ්විකම්සමාදා හෙතුයෙන් කාඩුන් මරණින් මතු, සැප නැති දුකට සරාන වූ, විව්‍ය ව පතිත වන තැනා වූ නිරයට පැමිණෙයි. වාශිෂ්ටයෙනි, බ්‍රාහ්මණයාද... ටෙවගුයා ද... ඉඳුයා ද... ප්‍රමණයා ද කයින් දුපිරින් කොට, වවනායෙන් දුපිරින් කොට, පිතින් දුපිරින් කොට, මිර්යාදාජ්වික වැ මිර්යාදාජ්විකම්සමාදා ඇති වැ මිර්යාදාජ්විකම්සමාදා හෙතුයෙන් කාඩුන් මරණින් මතු, සැප නැති, දුකට තැන් වූ, විව්‍ය වැ පතිත වන තැනා වූ නිරයට පැමිණෙයි.

වාශිෂ්ටයෙනි, ක්ෂේත්‍රීයයා ද කයින් පුපිරිපුරා, වවනායෙන් පුපිරිපුරා, සම්බඳජ්වලිකම්සමාදා ඇති වැ පිතින් පුපිරිපුරා, සම්බඳජ්වලික වැ, සම්බඳජ්වලිකම්සමාදා හෙතුයෙන් කාඩුන් මරණින් මතු, මනාගතිඇති සග ලොවට පැමිණෙයි. වාශිෂ්ටයෙනි, බ්‍රාහ්මණයාද... ටෙවගුයා ද... ඉඳුයා ද... ප්‍රමණයා ද කයින් පුපිරිපුරා... සග ලොවට යෙයි. වාශිෂ්ටයෙනි, ක්ෂේත්‍රීයයා ද (විටෙක කුසල් ද විටෙක අකුසල් දියි) කුගලාකුගල දෙක ම කරන පුපු වූයේ, වවනායෙන් කුගලාකුගල දෙක ම කරන පුපු වූයේ, පිතින් කුසලා-කුගල දෙක ම කරන පුපු වූයේ, (විටෙක සම්බඳජ්වලික ද විටෙක මිර්යා-දාජ්වික ද දියි) මිශ්‍ර දාජ්වි ඇතියේ, මිශ්‍රදාජ්වික කම්සමාදා ඇතියේ, මිශ්‍රදාජ්-වික කම්සමාදා හෙතුයෙන් කාඩුන් මරණින් මතු පුව දුක් විදුනේ වෙයි. වාශිෂ්ටයෙනි, බ්‍රාහ්මණයාද... ටෙවගුයා ද... ඉඳුයා ද... ප්‍රමණයා ද කයින් කුසල් අකුසල් දෙක ම කරන පුපු වූයේ,... වවනායෙන් කුසල් අකුසල් දෙකම කරන පුපු වූයේ,... මනයින් කුසල් අකුසල් දෙක ම කරන පුපු වූයේ, මිශ්‍ර දාජ්වි ඇතියේ, මිශ්‍රදාජ්වික කම්සමාදා ඇත්තේ, මිශ්‍රදාජ්-විකකම්සමාදා හෙතුයෙන් කාඩුන් මරණින් මතු පුව දුක් විදුනේ වෙයි.

16. වාශිෂ්ටයෙනි, ක්ෂේත්‍රීයයා ද කයින් සංචාර වූයේ (හැවුරුණේ), වවනායෙන් හැවුරුණේ, පිතින් හැවුරුණේ, සත් කොටසකට අයන් වූ (සත්ත්වී) බොධිපාක්ෂික ධෆමියන් වැඩිමට බැස, මේ අත්බවහි ම (කෙලෙස පිරිනිවතින්) පිරිනිවෙයි.

මූහමලණා පි බො වාසේවයා, වෙසේකා පි බො වාසේවයා, සුදුදූපාපි බො වාසේවයා, සමලණා පි බො වාසේවයා කායන සංවුත්‍යා, වාචාය සංවුත්‍යා, මනසා සංවුත්‍යා, සත්‍යන්තරා බොධිපක්‍රීයානා. ධමමානා. භාවනාමඟාය දිලඩුව ධමමා පරිනිඛබාත්. ඉමස්. හි වාසේවයා ව්‍යුත්‍යා. ව්‍යුත්‍යානා. යො, තොත් හික්කු අරහා. බේලාසවා මුහුණිතවා කතකර්ංයා ඔහිතහාරා අනුපාතකස්දලෙන්, සො නොස්. අගාමක්‍රීයන්-හවසාක්‍රීයනා සමදක්‍රීයවුම්ත්‍යා, සො නොස්. අගාමක්‍රීයන්. ධමමානාව නො අඛමමනා. ධමමා, හි වාසේවයා සොවෙකා ජනා'තස්. දිලෙය වෙවි ධමමා අඩිසම්පරායෙව. මූහුණා පි වාසේවයා සනාඩුමාරෙනා ගාරා භාසිතා:

17. “බත්‍යායා සොවෙකා ජනා'තස්. යො ගොත්තපටිසාරීනා,¹
විෂ්‍රාවරණසම්පාදන්ත් සො සොවෙකා දෙව්මානුසේ”ත්.

සා බොපනෙසා වාසේවයා ගාරා මූහුණා සනාඩුමාරෙනා සුගිතා
නා දුගේතා, සුභාසිතා නා දුඛ්‍යාසිතා, අනුසංහිතා² නා අනාන්දසංහිතා,
අනුමතා මයා, අහඹී වාසේවයා එව්. වදුම්:

“බත්‍යායා සොවෙකා ජනා'තස්. යො ගොත්තපටිසාරීනා,
විෂ්‍රාවරණසම්පාදන්ත් සො සොවෙකා දෙව්මානුසේ”ත්.

ඉදුමලවාව හගවා. අතක්‍රීයනා වාසේවයිහාරඳාරා හගවාත්‍යා භාසිතා.
අභිනාන්‍යන්ත්.

අගාක්‍රුදුපුත්‍රයා. නිවධීතා. ව්‍යුත්‍යා.

1. පටිසාරීනා PTS

2. අනුසංහිතා

වාශිෂ්ටියෙනි, මේ සතර වැශියන් ගෙන් (කවර වැශියකට අයන් වුව ද) රහන් තුළ, තැපෑ ආසුව ඇති, වැස අවසන් කළ මහබඩලර ඇති, සිවුමණින් කළයුතු කාත්‍ය කොට නිමැවු, බහා තැබූ ස්කන්ධාරය ඇති, මහ පිළිවෙළින් පැමිණි ස්වාරිය(රහන් බව) ඇති හැම ලෙසින් ම ක්ෂයයට පැමිණුවු බවබැඳුම් ඇති මොනොවට(මනා ව නුව්‍යින්) දැන කොලෝස්-ගෙන් මිදුණු මහතෙකක් වේ ද, නේ තෙමේ ඒ හැම දෙනාට ම අග යැයි කියනු ලැබේ. ඒ ද ධ්‍යාමියන් ම ය. අධ්‍යාමියන් නො වේ. වාශිෂ්ටියෙනි, එහෙයින් ධ්‍යාමිය මේ ලොවිහි ද පරලොවිහි ද මේ ජනයා කොරහි ග්‍රේෂ්ඩ වෙයි. වාශිෂ්ටියෙනි, සනාත්කුමාර මූහ්‍යමය විසින් ද කියන ලද ගාරාවේක් වෙයි.

17. “යම කොනෙක් සිය ගෝනුය සිභිකරන්නො” ඇත් ද, ඒ ජනයා අනුරෙහි ක්ෂත්‍රියයා ග්‍රේෂ්ඩ ය. යමෙක් විද්‍යායෙනුන් වරණධරමයනුන් පුක්ත ද ඒ සම්භක් සම්බුද්ධ තෙමේ දෙවිමිනිසුන් අනුරෙහි ග්‍රේෂ්ඩ ය”. වාශිෂ්ටියෙනි, ඒ ගාරාව වූ කළේ සනාත්කුමාර බැඩිපු විසින් මොනොවට යයන ලදී. නොමනා කොට යයන ලද්දේ නො වෙයි. මොනොවට කියන ලද්දේ වෙයි. නොමනා කොට කියන ලද්දේක් නොවෙයි. අරං නිෂ්ප්‍රතිය. අනරථීයිත් නො වේ. මා විසින් ද අනුමත වෙයි. වාශිෂ්ටියෙනි, මමත් මෙයේ කියම්:

“යම කොනෙක් සිය ගෝනු සිභිකරන්නො” ඇත් ද, ඒ ඒ ජනයා අනුරෙහි ක්ෂත්‍රියයා ග්‍රේෂ්ඩ ය. යමෙක් විද්‍යායෙනුන් වරණ දරම-යනුන් පුක්ත ද ඒ සම්භක් සම්බුද්ධ තෙමේ දෙවිමිනිසුන් අනුරෙහි ග්‍රේෂ්ඩ ය”.

හාග්‍යවතුන් වහන්සේ මෙය වදුල සේක. වාශිෂ්ටි හාරද්වාජ දෙගදනා සතුවු පිතුත්තාපු හාග්‍යවතුන් වහන්සේගේ වවනාය ආදරයෙන් පිළිගත්හ.

සතරවන අජ්‍යස්ංඛ සූත්‍රය නිමියේ යු.

5

සමපසාදනීය සුත්‍රත්වය

සාරිපුත්‍ර-සිහනාදේ

1. එව්. මෙ සුත්‍රය:

එකා සමය හගවා නාලන්දය¹ එහරින් පාචාරිකමටවෙනා. අඟ බො ආයස්‍යා සාරිපුත්‍රත්වය යෙන හගවා තෙනුපසඩිකලි, උපසඩිකමින්ව, හගවින්නා අභිවාදෙන්නා එකමන්නා නිසිදි. එකමන්නා නිසින්නා බො ආයස්‍යා සාරිපුත්‍රත්වය හගවින්නා එකදෙවාව: “එව්. පසන්නා අහා හනෙන හගවති, න වාසු න ව හවිස්සනි න වෙතරහි විජ්‍යනි අස්සුණු සමණෝ වා ප්‍රාස්මණෝ වා හගවිනා හියෝ”² හිස්සුද්ධතරා යදිදා සම්බාධියන්නි”.
“ලුරා බො තෙ අය සාරිපුත්‍ර ආසහි වාවා හායිනා, එකාදෝ ගහින්නා, සිහනාදේ නදිගත්තා: ‘එව්. පසන්නා අහා හනෙන හගවති, න වාසු න ව හවිස්සනි න වෙතරහි විජ්‍යනි අස්සුණු සමණෝ වා ප්‍රාස්මණෝ වා හගවිනා හියෝ’³ හිස්සුද්ධතරා යදිදා සම්බාධියන්නි”, කි. තෙ⁴ සාරිපුත්‍රය යෙ තෙ අහෙසු. අතිතමදියානා අරහත්නා සම්බාධියා, සම්බාධි තෙ හගවින්නා වෙතසා වෙතො පරිවව විදිනා, එව්.සිලා තෙ හගවින්නා අහෙසු. ඉති පි, එව්.ඩමමා, තෙ හගවින්නා අහෙසු. ඉතිපි, එව්.පස්සු තෙ හගවින්නා අහෙසු. ඉති පි, එව්.විහාරි තෙ හගවින්නා අහෙසු. ඉති පි, එව්.විමුත්ත්‍රය තෙ හගවින්නා අහෙසු. ඉතිපි? කි”.

“තො මහත් හනෙනා”.

“කි. පන තෙ සාරිපුත්‍රය යෙ තෙ හවිස්සනි අනාගතමදියානා. අරහත්නා සම්බාධියා, සම්බාධි තෙ හගවින්නා වෙතසා වෙතො පරිවව විදිනා, එව්.සිලා තෙ හගවින්නා හවිස්සනි ඉති පි, එව්.ඩමමා, -පේ- එව්.පස්සු. එව්.විහාරි. එව්.විමුත්ත්‍රය තෙ හගවින්නා හවිස්සනි ඉතිපි? කි”.

1. දුටියාගේ දිය II 130 පියවා.

2. නාලන්දය. - මරු.

3. ක්‍රි-ජා. ඩී. ඩු මෙ-යෝ.

සම්පසාදනීය සුතුරා

ඇරිපුත්‍ර සිංහනාදය

1. මා විසින් මෙසේ අසන ලදී:

එක් සමයක්හි හාගාවතුන් වහන්සේ තාලන්ද තුවර සම්පයේ වූ පාවාරික සිවුපුගේ අඩ වෙනෙහි වැඩ වසන ජේක. එ කළේහි සැරිපුත් තෙරණුවේ හාගාවතුන් වහන්සේ කරා එලැයියහ. එලඹි ඕබ වැද එකන්-පස වැ උන්හ. සැරිපුත් තෙරණුවේ එසේ එකන් පස්වැ උන්තාපු ම ‘වහන්ස, යම් සමභාධිඥනයෙක් වේ ද, එහි ලා (එයින්) හාගාවතුන් වහන්සේට වැඩි තරම තුවණ ඇති අත් ප්‍රමණයෙක් හෝ මාස්මණයෙක් හෝ පෙරන් නො විය, මතුන් නො වන්නේ ය, දැනුත් නැතැයි මෙසේ හාගාවතුන් වහන්සේ කෙරේ පැහැදුණුම වෙමි’යි මේ වචන වූලහ.

“ඇරිපුතුයෙනි, ‘වහන්ස, යම් සමභාධිඥනයෙක් වේද එයින් හාගාවතුන් වහන්සේට වැඩි තරම තුවණ ඇති අත් ප්‍රමණයෙක් හෝ මාස්මණයෙක් හෝ පෙරන් නොවි ය, මතුන් නො වන්නේය, දැනුත් නැතැයි මෙසේ හාගාවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණුම වෙමි’යි තොප විසින් උදර වූ අභිජ විවනයෙක් කියන ලද. එකාන්තයෙක් ගත්තා ලද. සිංහනාදයෙක් පවත්වන ලද. කිමෙක්ද ඇරිපුතුයෙනි, ඉකුන් කළේහි යම් අර්හන් සම්මාසම්බුදු කෙනෙක් වූපු ද ඒ සියලු හගවත්පු බවුන් වහන්සේගේ සින් තොප සිතින් පිරිසිද, ‘ඒ හගවත්පු මෙබදු සිල් ඇත්තොශ වූහයි, මෙබදු දහම ඇත්තොශ වූහ යි, ඒ හගවත්පු මෙසේ වූ ප්‍රජ ඇත්තොශ වූහ යි, ඒ හගවත්පු මෙබදු විහරණ ඇත්තොශ වූහ යි, ඒ හගවත්පු මෙබදු විමුක්තියෙක් ඇත්තොශ වූහ’ යි කියා තොප විසින් ද්‍රාගන්තා ලද්දූ ද?”යි හාගාවතුන් වහන්සේ අසා වූල ජේක.

“වහන්ස මෙය එසේ ද්‍රාගන්තා ලද්දද නො වේ” යැ දි තෙරණුවේ වූලහ.

“කිම ඇරිපුතුයෙනි, ‘මතු කළේහි යම් අර්හන් සම්මාසම්බුදු ආකනෙක් වන්නාපු නම, ඒ හගවත්පු මෙ බදු සිල් ඇත්තොශ වන්නාහ, මෙබදු දහම ඇත්තොශ වන්නාහ... මෙබදු විමුක්ති ඇත්තොශ වන්නාහ’”යි බවුන් වහන්සේගේ සින් තොප සිතින් පිරිසිද ඒ හගවත්පු තොප විසින් අත්තා ලද්දූ ද”යි හාගාවතුන් වහන්සේ අසා වූල ජේක.

“නො ගෙත් හනෙන්”.

“කිං පන තේ සාරීපුත්‍ර අහං එතරහි අරහා සමමාසමුද්ධියා වෙතසා වෙතො පරිවච්ච විදිතො එව්.සිල්‍රා හගවා ඉති පි එව්.ඩලෝමා එව්.පසේන්සු එව්.විජාරි එව්.විමුතෙකා හගවා ඉතිපි” ?කි.

“නො ගෙත් හනෙන්”.

“එතු හි¹ තේ සාරීපුත්‍ර අත්තානාගතපවුපපනෙනු අරහනෙනු සමමාසමුද්ධියා වෙතොපරියකුණුණු නාත්තී. අල කිකුවිරහි තේ අය සාරීපුත්‍ර උලාරා ආසං වාචා භාසිතා, එකංසේ ගහිතො, සිහනාදේ නදිතො “එව්. පසනෙනා අහං හනෙන හගවති, න වාසු න ව හවිස්සන් න වෙතරහි විජ්‍යති අක්‍රූදා සමණො වා බ්‍රාහ්මණො වා හගවතා හියෝ’හික්‍රූතරා යදිදා සම්බාධියන්නි?”.

“න බො මේ² හනෙන අත්තානාගතපවුපපනෙනු අරහනෙනු සමමාසමුද්ධියා වෙතොපරියකුණුණු අත්තී. අපි ව බො මේ හනෙන ධමමනියා විදිතො. සෞයාරාපි හනෙන රමක්‍රූදා පවතන්ම්. නගර දළපුදාප³ දළුපාකාරතොරණු. එකඳාරා, තත්ස්‍ය දෙවාරිකා පණ්ඩිතො බිජනෙනු⁴ මෙධාවී අක්‍රූදාතානා. නිවාරෙතා, කුතානා. පවෙ-සේතා, සේ තස්‍ය නගරස්‍ය සමන්තා⁵ අනුපරියායපල්. අනුකක්මම්බනා⁶ න පසේසයා පාකාරසන්ධි. වා පාකාරවිවර. වා අන්තමසේ බිලාරනිසස්-කක්නමතන්මලි, තස්‍ය එවමස්, යය කොට් ඔලාරිකා පාඨු ඉම්. නගර. පවිසන්ධි වා නිකුමන්ති වා, සම්බාධි තේ ඉම්නා’ ව අඩාරෙන පවිසන්ති වා නිකුමන්ති වා’ති, එවමෙව බො මේ හනෙන ධමමනියා විදිතො. යය ලත හනෙන අහෙසු. අත්තාමඳානා. අරහනෙනා සමා, සමුද්ධියා, සම්බාධි තේ හගවතෙනා පක්ෂනිවරගණ පහාය වෙතසේ උපකකිලෙස පක්ෂය දුබලිකරණ, වතුසු⁷ සතිපට්‍යානෙනු සුරුප-තිවිධිවිතා, සත්‍යසම්බාධිකෙ යථාභ්‍යතා. භාවිතවා අනුකර. සමමාසම්බාධි. අහිසමුරුස්සු.

1. එස් ව හි. මඟා.

5. සාමන්තා. සිවු. සාමා.

2. න බො පනෙකා. සිවු. සාමා.

6. අනුකක්මතනා. PTE.

3. දළපුදාප. මඟා, දළුපදාප. සාමා.

7. වතුසු. PTE.

4. වියනෙනා. සාමා, PTE.

“මෙය එසේ නො දත්තා ලද” සි තෙරණුවේ වදුලහ.

“කිම ගාරිපූජයෙනි, මේ සමයෙහි මම් අරහත් සම්බන්ධීම් බෙඟි. මේ ගගවත්පූ මෙසේ වූ හිල් ඇත්තේය, මෙසේ වූ දහම් ඇත්තේය, මෙසේ වූ ප්‍රජා ඇත්තේය, මෙසේ වූ විහාරය ඇත්තේය, මෙසේ වූ විවුක්ති ඇත්තේය යැයි ද මා සිත නොප සිතින් පිරිසිද දැනගත්තා ලද දු?” සි භාග්‍යවතුන් වහන්සේ පූජාවේ සේක.

“මෙය එසේ නො ම දැනගත්තා ලද” සි තෙරණුවේ වදුලහ.

“ගාරිපූජයෙනි, මෙහි උ ඉකුත් කලැ වූ ද, මතු කල්හි වන්තාවූ ද, දුත් ඇත්තාවූ ද රහන් සමඟ සම්බුද්ධිවරුන් විෂයයෙහි ඔවුන් සිත් පිරිසිද දැන්මෙක් තොපට නැත. එසේ කලැ කවර නම් සැටියෙකින් තොප විසින් ‘වහන්ස, යම් සමඟේ දිජ්‍යනයෙක් වේ ද එයින් භාග්‍යවතුන් වහන්සේට වැඩි තරම් තුවණ ඇති අන් ග්‍රමණයෙක් හෝ බාහ්මණයෙක් හෝ පෙරත් නො විය, මතුන් නොවන්නේ ය දැනුත් නැතැ දි මෙසේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණුම් වෙමි’ සි තොප විසින් මේ දේර වූ ග්‍රෑශ්‍ය වචනය කියන ලද ද? ඒකා ගය ගත්තා ලද ද, සිංහනාදය පවත්වන ලද දු?” සි භාග්‍යවතුන් වහන්සේ පූජාවේ සේක.

“වහන්ස, ඇතිත අනාගත වර්තමාන රහන් සම්බන්ධීම්වරුන් විෂයයෙහි ඔබ සිත් පිරිසිද දත්තා තුවණෙක් මට නැත. වහන්ස, එහෙත් මට අනුමානයෙන් ප්‍රකට ව ඇත. වහන්ස, යමිසේ රජක්ෂුගේ තර වූ පවුරුපා ඇති, දැඩි පවුරු තොරණ ඇති, එක් දේරක් ඇති පසල් තුවරෙක් වන්නේද, එහි තොදත්තා ලදුවන් වළක්වන, දත්තා ලදුවන් පිවිස්වන, පැණ්ඩිත වූ ව්‍යක්ත වූ, තුවණ ඇති ද්වාරපාලයෙක් වන්නේද, හේ කෙමෙ එනුවර හාත්පසැ පවුරු මහ ඔස්සේ යනුයේ ප්‍රාකාරසන්ධියෙක් (ගඩිල දෙකක් ශිලිභි ශිය තැනක්) හෝ ප්‍රාකාර විවරයෙක් (පවුර ශිලිභිය තැනක්) හෝ යටත් පිරිසෙයින් බෙලලකු රිංගා පිට වන පමණ සිදුරකුද තො දැක්නේද, එවිට ඔහුට යම් මහන් සත්ත්ව කෙනෙක් මේ තුවරට වදානුපූ නම්, මෙයින් තික්මෙන්තාපූ නම් හෝ, උපු හැම මේ දෙරින් ම පිවිසෙන්-නොද නික්මෙන්නොද වෙන්යැයි මෙසේ සිතෙක් වන්නේද, එ පරිදිදෙන් ම වහන්ස, ශිය කලැ යම් රහන් සම්බන්ධීම් කෙනෙක් වූ ද, ඒ සියලු ගගවත්පූ ම සිත කෙළයන, තුවණ දුනිල් කරන, ප්‍රව නිවරණ, යන් දුරු කොට, සිඩු සිවවන්හි මොනාවට පිශිවි සිතැත්තේය, සමඟේ-ධියාග සත තත් වූ පරිදි වහි, තිරුත්තර සම්බන්ධීය ලදුවහ.

යේ පි තෙ හටිස්සන්නි. අනාගතමදියානා. අරහතෙනා සම්මා-
සම්බුද්ධා, සම්බැං තෙ හගවෙනා පක්ෂිනීවරෙන් පහාය වෙතසා
උපක්කිලෙස පක්ෂිකුය දුබලිකරණ, වතුපු සතිපත්‍යානෝපු
පුපත්විධිවරෙනා සතා සම්බැංප්‍රධානී¹ යථාගුත්‍ය. හාවෙනා,
අනුත්‍රේර. සම්මාසම්බැංයි. අහිසම්බුරකිස්සන්නි. හගවා පි භගනා
ඡතරහි අරහා. සම්මාසම්බුද්ධා, පක්ෂිනීවරෙන් පහාය වෙතසා
උපක්කිලෙස පක්ෂිකුය දුබලිකරණ, වතුපු සතිපත්‍යානෝපු සුපා-
ත්විධිවරෙනා සතා සම්බැංප්‍රධානී යථාගුත්‍ය. හාවෙනා, අනුත්‍රේර.
සම්මාසම්බැංයි. අහිසම්බුද්ධා.

2. ඉදහා² භගනා යෙන හගවා තෙනුපසඩිකම්. ධම්මසවණාය.³
තසස මේ භගනා හගවා ධම්ම. දෙසයයි.⁴ උත්තරුත්තර. පණිත-
පණිත. කණ්ඩාස්‍යකිසයප්‍රවේශාග. යථා යථා මේ භගනා හගවා ධම්ම.
දෙසයයි උත්තරුත්තර.⁵ පණිතපණිත. කණ්ඩාස්‍යකිසප්‍රවේශාග,
තථා තථාග. තස්ම. ධම්ම අහිස්කු ඉඩකිවල්. ධම්ම. ධම්මෝපු නිවධිම-
ගම්, සනුරී පසිදි, ‘සම්මාසම්බුද්ධා වත් සො හගවා, සවාක්ෂිතා
හගවනා ධම්මා, සුපරිපන්නා’⁶ හගවෙනා සාචකසඩිකා’නි.

කුසලධීම්ලදෙසනා

3. අපර. පන භගනා එතදැනුත්තරිය, යථා හගවා ධම්ම. දෙසයන්
කුසලදෙපු ධම්මෝපු. තත්ත්වම කුසල ධම්මා: ගසයාලිදා වත්තාරෝ සති-
පත්‍යානා, වත්තාරෝ සම්පූද්‍යානා, වත්තාරෝ ඉදිප්‍රාද, පක්ෂිව්‍යුත්‍යානි,
පක්ෂි බලාති, සතා බොරුකිණා, අරියා අවධ්‍යිකීකා මගෙනා. ඉඩ
හගනා හිකුවූ ආසවානා. බෙයා අනාසව්. වෙනොවීම්ත්‍රක්නි. පක්ෂිවීම්ත්‍රක්නි.
දිවෙධිව ධම්ම සය. අහිස්කු ස්ථාන කත්වා උපසම්පූද්‍ය විහරති.
එතදැනුත්තරිය. භගනා කුසලදෙපු ධම්මෝපු ත. හගවා අසෙසම්හිජ්‍රානානි
ත. හගවෙනා අමසසම්හිජ්‍රානානා උත්තරි. අහිස්කුයා. නාන්සී,
යදහිජ්‍රනා. අමස්කු සම්බැං වා ම්‍රාණම්බැං වා හගවනා හියෙනා’
හිස්කුතරෝ අසා යදිදා කුසලදෙපු ධම්මෝපු.

1. ගබඳකි. ප්‍රඟ.

4. දෙසයන්. ම්‍රාස.

2. ඉඩාග. ම්‍රාස.

5. උත්තරුත්තරි. ස්ථා, ප්‍රඟ.

3. ධම්මසවණය. ම්‍රාස. ධම්ම
සවනාය. ප්‍රඟ.

6. සුපරිපන්නා. සාචකසඩිකා. ම්‍රාස.

මතු කලු යම් රහන් සම්මාසම්බුදු කොනොක් වන්නාදු නම් ජගවත්පුද සින කොලොයන තුවලු දුබල කරන ප-ව නිවරණයන් දුරුලා, සතර සිවචන්හි සුපිතිවී සිතැන්තන්, සන් සම්බෝධ්‍යවිග තන්වූ පරිදි වඩා නිරැත්තර සම්ස්ක්සම්බෝධ්‍ය ලබන්නාහා. වහන්ස, මේ සමයෙහි රහන් සම්මාසම්බුදු වූ හාගාවතුන් වහන්සේ ද සිත කිලිටි කරන තුවලු දුබල කරන ප-වනීවරණයන් දුරුලා සතර සිවචන්හි සුපිතිවී සිතැනි ව, නියි ලෙසින් සන් සම්බෝධ්‍ය-ග වඩා නිරැත්තර සම්ස්ක්සම්බෝධ්‍ය ලද සේකි"යි අනු-මාන දැන්ම මට ප්‍රකට විය.

2. වහන්ස, මෙහි මම දහම අසනු පිණිස හාගාවතුන් වහන්සේ වෙත එලුමියෙමි. වහන්ස, ඒ මට යම්සේ හාගාවතුන් වහන්සේ වඩ වඩා උතුම ලෙස, වඩ වඩා ප්‍රණිත ලෙස, ප්‍රතිභාහන සහිත කොට කුගලාකුගල ධර්මයන් (කුසලුන් ප්‍රතිභාහනය කොට අකුසල් ද අකුසලුන් ප්‍රතිභාහනය කොට කුසලුන් ද සිවුනා නියාව ඔවුනට සරි ලෙස ලැබෙන විපාක ද සහිත කොට) දදු සේක් ද, ඒ ඒ සැවීයන් ඒ දදු ධර්මයෙහි එක්තරා ධර්මයන් වෙසෙයි තුවුණින් දාන සිවුසස දහමි නිෂ්පාවට පැමිණියෙමි. 'එකාන්තයෙන් ඒ හාගාවතුන් වහන්සේ සම්ස්ක්-සම්බුද්ධ සේක, හාගාවතුන් වහන්සේ විසින් ධර්මය මොනොවට වූද්‍රන ලද්දේය. ඔබගේ ග්‍රාවක සංස්යාද සුපුත්‍රන්න යැයි ගාස්තුසන් වහන්සේ කොරහි පැහැදුණෙමි.

කුගල ධර්ම දේශනා

3. වහන්ස, යම්සේ හාගාවතුන් වහන්සේ කුගලධිරම විෂයයයෙහි දහම දසන සේක්ද, මෙය ඔබ කොරහි වූ අන් අනුත්තරය (එයට වැඩි අන් එකක්පු තැනි) ගුණයෙකි. එහි ලා සතර සිවචන්සූය, සතර සම්ස්ක්-ප්‍රධානයෝග, සතර සංදේශ්පාදයෝග, ප-ව ඉන්දුයයෝගෝග, ප-ව බලයෝග, සර්ත බෝධ්‍යවිගයෝග, ආරයඅ්ථවාඩිගික මාර්ගය ය යන මොසු ඒ කුගලධිරමයෝග. වහන්ස, මෙහි හික්ෂා තෙම ආපුව තැසිමෙන් අනාපුව වූ වෙතොවීමුක්තිය (එලසමාධිය) ද, ප්‍රජ්වලමුක්තිය (එල කුණුණය) ද, මේ අත්බවහි දී ම තෙමෙම වෙසෙයි තුවුණින් පසක් කොට ලැබෙනෙන වෙසෙයි. එය හාගාවතුන් වහන්සේ සරවප්‍රකාරයෙන් ම වෙසෙයි තුවුණින් දන්නා සේක. මෙය කුගලධිරම විෂයයයෙහි හාගාවතුන් වහන්සේගේ අනුත්තරය ගුණයෙකි. යමක් දන්නා අන් මහැණුක් හෝ බමුණෙක් හෝ හාගාවතුන් වහන්සේට වඩා කුගල ධර්ම විෂයයයෙහි දන්නෙක් ඇතැයි තෙන කියු හැක්ක. ඒ හැම නිශ්චෙෂයෙන් වෙසෙයි තුවුණින් දන්නා හාගාවතුන් වහන්සේ විසින් එයින් එයින් මත්තෙහි දතුපුතු දෙයක් තැන.

ආයතනපළාත්තන්ත්වය

4. අපරා පන හතෙනා එතැනුත්තරියා, යථා හගවා ධමම් දෙසෙන් ආයතනපළාත්තන්ත්වයි¹. ජයිමානි හතෙනා අප්පින්නිකබාහිරානි ආයතන්ත්වයි: වක්‍රීවි² ව රුපානි ව සොනක්ට්³ සඳු ව, සාම්ක්න්ඩ්⁴ ගන්ධා ව පිටකා වාරසා ව, කායා ව⁵ ලේඛ්චබා ව⁶ මතො වා ධමම්, ව. එතැනුත්තරියා හතෙනා ආයතනපළාත්තන්ත්වයි. තං හගවා අසේසමහිරාන්ත්වයි. තං හගවෙනා අසේසමහිරාන්ත්වයා උත්තරී. අනිමෙන්ද්‍රියා නායී, යදිනිරානා අසේස්කු සමලෙකා වා මූහුමලෙනා වා හගවෙනා හියෝයා හිස්සාතරා අසා යදිදා ආයතනපළාත්තන්ත්වයි.

ගබහාවකකන්ත්වයනා

5. අපරා පන හතෙනා එතැනුත්තරියා, යථා හගවා ධමම් දෙසෙන් ගබහාවකකන්ත්වයි⁷. වත්සේසා ඉමා හතෙනා ගබහාවකකන්ත්වයා: ඉඩ හතෙනා එකවෙවා අසම්පරානො මාතුකුවිෂ්. ඔකක්මත්, අසම්පරානො මාතුකුවිෂ්ස්. යානි, අසම්පරානො මාතුකුවිෂ්මහා නික්කිමත්. ආයා පයිමා ගබහාවකකන්ත්වයි. පුන ව පරා හතෙනා ඉඩවෙකවෙවා සම්පරානො මාතුකුවිෂ්ස්. යානි, අසම්පරානො මාතුකුවිෂ්මහා නික්කිමත්. ආයා දුන්යා ගබහාවකකන්ත්වයි. පුන ව පරා හතෙනා ඉඩවෙකවෙවා සම්පරානො⁸ මාතුකුවිෂ්. ඔකක්මත්, සම්පරානො මාතුකුවිෂ්ස්. යානි, අසම්පරානො මාතුකුවිෂ්මහා නික්කිමත්. ආයා තත්ත්වයා ගබහාවකකන්ත්වයි. පුන ව පරා හතෙනා ඉඩවෙකවෙවා සම්පරානො මාතුකුවිෂ්. ඔකක්මත්, සම්පරානො මාතුකුවිෂ්ස්. යානි, සම්පරානො මාතුකුවිෂ්මහා නික්කිමත්. ආයා වත්තන්යා ගබහාවකකන්ත්වයි. එතැනුත්තරියා හතෙනා ගබහාවකකන්ත්වයි

ආලදෘසනවිධා දෙසනා

6. අපරා පන හතෙනා එතැනුත්තරියා, යථා හගවා ධමම් දෙසෙන් ආලදෘසනවිධාපු. වත්සේසා ඉමා හතෙනා ආලදෘසනවිධා. ඉඩ හතෙනා එකවෙවා නිමිත්තෙනා ආදිසන් ‘එවම් තෙ මතො, ඉත්තුම් තෙ මතො, ඉත්තුම් තෙ මතො, ඉත්තුම් තෙ විත්තන්ත්වයි’. සො බෙඳු වෙමි ආදිසන් තෙරේව තං හොනි, තො ආක්ෂණාරා. ආයා පයිමා ආලදෘසනවිධා.

1. ආයතනපළාත්තන්ත්වයිපු ප්‍රජා
2. වක්‍රීභේදවිවිධී. මෙහා
3. මෙහා තැන්ත්විවිධී.
4. මාතුකුවිවිධී
5. පිටියාවිවිධී
6. කායාවිවිධී

7. එරාච්චි ටේල. විෂු
8. මතොවිවිධී.
9. සම්පරානො ටේලිජ්
10. මාතුකුවිස්මහා ටේලිජ්
11. වත්තන් - මෙහා

ආයතනපූජ්‍යත්ව

4. වහන්ස, හාගාවතුන් වහන්සේ ආයතන පූජ්‍යත්ව විෂයයෙහි යම්පේ දහම් දෙසන සේක් ද, මෙය ද අන් අනුත්තරිය ගුණයෙකි. වහන්ස, හාගාවතුන් වහන්සේ විදුල මේ ආධිකාත්මක බාහිර ආයතන සමයකි. ඇස ද රුප ද, කන ද හඩ ද, තැහැය ද ගද ද, දිව ද රස ද, කය ද හැපන දැ ද, මනස ද දහම ද යන මොඩුය. වහන්ස, මෙය ආයතන පූජ්‍යත්ව විෂයයෙහි හාගාවතුන් වහන්සේගේ අනුත්තරිය ගුණයෙකි. එය හාගාවතුන් වහන්සේ නිශ්චෙෂයෙන් වෙසෙයි තුවුණින් දත්තා සේක. ආයතන පූජ්‍යත්ව විෂයයෙහි යමක් දත්තා අන් වහාකු ලෙස බුලුණකු නෙක් හාගාවතුන් වහන්සේට වඩා දැනුම ඇත්තකු වෙතැයි තො කියු හැක්ක. ඒ සියල්ල නිශ්චෙෂ කොට වෙසෙයි තුවුණින් දත්තා හාගාවතුන් වහන්සේ විසින් එහින් මත්තෙහි (එ සම්බන්ධයෙන්) දත්තා දැයුණු දැයෙක් නැත.

ගරහාවත්තාන්ත්‍රි දේශනා

5. වහන්ස, හාගාවතුන් වහන්සේ ගරහාවත්තාන්ත්‍රි විෂයයෙහි යම්පේ දහම් දෙසන සේක් ද, මෙය ද අන් අනුත්තරිය ගුණයෙකි. වහන්ස, (හාගාවතුන් වහන්සේ විදුල) මේ ගරහාවත්තාන්ත්‍රි සත්‍රේකී: මෙහි එක්තරා සත්වයෙක් දැනුම නැත්තේ (සිහිලුවා ව) මවු කුස පිවිසෙයි. දැනුම නැත්තේ මවු කුසෙයි වෙසෙයි, දැනුම නැත්තේ මවු කුසින් නිස්මේදී. මේ පළමු ගරහාවත්තාන්ත්‍රිය යි. තව ද වහන්ස, මෙහි එක්තරා සත්වයෙක් දැනුම ඇත්තේ මවු කුස වදී. දැනුම නැත්තේ මවු කුසැ වෙසෙයි, දැනුම නැත්තේ මවු කුසින් බිජි වෙයි. මේ දෙවෙනි ගරහාවත්තාන්ත්‍රිය යි. තව ද, වහන්ස, මෙහි එක්තරා සත්වයෙක් දැනුම ඇත්තේ මවු කුස පිවිසෙයි, දැනුම ඇත්තේ මවු කුසැ වෙසෙයි, දැනුම නැත්තේ මවු කුසින් බිජි වෙයි. මේ තෙවෙනි ගරහාවත්තාන්ත්‍රිය යි. තව ද මෙහි එක්තරා සත්වයෙක් දැනුම ඇත්තේ මවු කුස පිවිසෙයි, දැනුම ඇත්තේ මවු කුසැ වෙසෙයි, දැනුම ඇත්තේ මවු කුසින් බිජි වෙයි. වහන්ස, ගරහාවත්තාන්ත්‍රි විෂයයෙහි මේ දැනීම අනුත්තරිය ගුණයෙකි.

ආදේශනාවිධා දේශනා

6. වහන්ස, තව ද ආදේශනා කොට්ඨාස විෂයයෙහි මෙරමා පින් පවත්තා සැටි බලා යම්පේ හාගාවතුන් වහන්සේ දහම් දෙසනා සේක් ද, මෙය ද හාගාවතුන් වහන්සේ වෙසෙයි මෙහෙති වූ අනුත්තරිය ගුණයෙකි. වහන්ස, මේ ආදේශනා කොට්ඨාස විෂය මෙබලුය. තා පින මෙසේ යැ'යි නිමිත්තෙන් කියා පායි. ඔහු බොහෝ වූව ද කියන් නමුදු ඒ එසේ ම වේ, අන් සැවියෙකින් තොවේ. මේ පළමු වැනි ආදේශනා කොට්ඨාසය යි.

පුනා ව පර්. හතෙනා ඉංඩිකලට්ටාන හේව බො නිමිතෙනන ආදිසත්, අපි ව බො මතුසසානා වා අමතුසානා වා දෙවතානා වා සදා සුත්‍රා ආදිසත්'. එවැමි තේ මතෙනා, ඉත්තිලි තේ මතෙනා, ඉත්තිලි තේ විතතනත්'. සො බහු වේපි ආදිසත්, තලේව තා හොති, තො අක්ෂාරා. අයා දුතියා ආදේශනවිධා. පුනා ව පර්. හතෙනා ඉංඩිකලට්ටාන න හේව බො නිමිතෙනන ආදිසත්, නාපි මතුසසානා වා අමතුසානා වා දෙවතානා වා සදා සුත්‍රා ආදිසත්, අපි ව බො විතකකුයතො විවාරයතො විතකක්විපථාරසදා සුත්‍රා ආදිසත් 'එවැමි තේ මතෙනා, ඉත්තිලි තේ මතෙනා, ඉත්තිලි තේ විතතනත්'. සො බහු වේපි ආදිසත් තලේව තා හොති තො අක්ෂාරා. අයා තතියා ආදේශනවිධා. පුනා ව පර්. හතෙනා ඉංඩිකලට්ටාන න හේව බො නිමිතෙනන ආදිසත්, නාපි මතුසසානා වා අමතුසානා වා දෙවතානා වා සදා සුත්‍රා ආදිසත්, නාපි විතකකුයතො විවාරයතො විතකක්විපථාරසදා සුත්‍රා ආදිසත්, අපි ව බො විතකක්විවාරසමාධීසමාපනකස් වෙතසා වෙතතො පරිවා පරානාත් - යටා ඉමස් හොතා මතෙනාසඩිජාරා පණ්ඩිතා, තටා ඉමස් විතකසය අනාත්‍යන්තර ඉම් නාම විතකක. විතකකසාත්ත්වී, සො බහු කෙටිපි ආදිසත්, තලේව තා හොති තො අක්ෂාරාති. අයා වතුත්‍රා ආදේශනවිධා. එතදූනුත්තිරිය. හතෙක ආදේශනවිධාපු.

දැසුනසමාපනත්-දෙසනා

7. අපර්. පන හතෙනා එතදූනුත්තිරිය. යටා හගවා ධමම. දෙසන්ති දසුනසමාපනත්තිසු. වත්තස්සා ඉමා හගහක දැසුනසමාපනත්තියා: ඉඩ හතෙනා එකලට්ටා සම්මේලු වා බ්‍රාහ්මම්මේලු වා ආතප්‍රමණිය පධානාම්මාය අතුළයාගමන්ය අප්‍රමාදමන්ය සම්මාමනයිකාරමන්ය තටා රුප. වෙතතාසමාධී. පුරුෂන් යටා සමාඟිතේ විතක ඉම්මෙව කාය. උදි. පාදන්තලා අඛ්‍යා කෙසමන්කා තවපරියත්. පුර්. නාමප්‍රකාරස්ස ඇසුලිනා පව්චවෙකිත්: අන්තී ඉමසම්. කාය කෙසා ලෙළාමා නබා දත්තා තව්වා මංස. නහාරා අවස්ථා අවස්ථාවේ විතක. හදය. යකනා කිලෙළාමක. පිහක. පහැළ. අන්තා අන්තගුණ. උදිය. කරිස. පිතනා සෙමින. පුරුෂා ලෙළාජිත. සෙමේ මෙමද අයුදු වසා බෙලෙළා සිඛිනිකා උයිකා මුතනත්. අයා පාඨමා දසුනසමාපතත්.

තව ද වහන්ස, මෙහි ඇතැම් එකක් නිමිත්තෙන් මෙරමා පැවැතුම් දැන නො ම කියයි. වැලිදු මතුළුයන්ගේ හෝ අමතුළුයන්ගේ හෝ දේවතා-වන්ගේ කඩා ගබාදය අසා ‘තා මනාස මෙසේ ය, තා මනාස මෙබදු ය. තා සිතා මෙසේ යැ’ හි කියා පායි. ඔහු බොහෝවක් ම කියනුද ඒ එසේ ම වෙයි, අන් සැට්ටෙයකින් නො වෙයි. මෙදලෙනි ආදේශනා ගොවියාසයයි. වහන්ස, තව ද එක්තරා එකක් නිමිත්තෙන් නො ම කියයි. මිනිසුන් ගේ හෝ නොමිනිසුන්ගේ හෝ දෙවියන්ගේ කතා හඩ අසා ද නො කියයි. වැලිදු විතරක කරන, විවාර කරන තැනැත්තභුගේ විතරක විවාර ගබාදය අසා ‘තා මනාස මෙසේ ය, තා මනාස මෙබදු ය, තා සිතා මෙසේ යැ’ හි ප්‍රකාශ කෙරෙයි. ඔහු බොහෝවක් ම කියනුද ඒ එසේ ම වෙයි. අන් පරිදේදකින් නො වෙයි, මේ තුන්වැනි ආදේශනා ගොවියාසය යි, තව ද වහන්ස, මෙහි එක්තරා පුද්ගලයෙක් නිමිත්තෙනුද නො ම කියයි, මිනිසුන්ගේ හෝ නොමිනිසුන්ගේ හෝ දෙවිතාවන්ගේ හෝ ගබාදය අසා නො ද කියයි. විතරක කරන විවාර කරන තැනැත්තක්සුගේ විතරක විවාර ගබාදය අසා ද නො ම කියයි. වැලිදු විතරක විවාර සහිත සමාධියට සමවත්නාක්සුගේ සිතා ‘මේ හවත්සුගේ මනස් සංස්කාරයේ’ යම්-සේ පිහිටියාපු ද, එසේ මේ සිතාට අනාතුරු ව මේ නම් කළුපතාවක් කරන්නේ යැ’ හි සිය සිතින් පිරිසිද දැනී. ඔහු බොහෝවක් කියනුද ඒ එසේ ම වෙයි, අන් සැට්ටෙයකින් නො වෙයි. මේ සිවුවැනි ආදේශනා හාගය යි. වහන්ස, ආදේශනා හාග විෂයයෙහි (අනුන්ගේ අදහස් දැන කිම් අනුවරණි) මේ හාගාවතුන් වහන්සේගේ ආදේශනා හාගය ම අනුන්ත-රිය වෙයි.

දරුණනාසමාපත්තිදෙණනා

7. වහන්ස, දරුණනාසමාපත්ති විෂයයෙහි හාගාවතුන් වහන්සේ යම්සේ දහම දේසන සේක් ද, වහන්ස, මෙය ම අනුත්තරිය වෙයි. වහන්ස මෙහි දරුණනාසමාපත්තිසු සතර දෙනෙක් වෙත්. වහන්ස, මෙහි ඇතැම් මහණෙක් හෝ බලුමණක් හෝ උත්සාහ ගොට, විරය ගොට, පුන පුනා වැර විඛා, සමසක් මනස්කාරය නිසා (කුවල නිසා,) යම් සමාධියෙකින් සිතා මනා වැ පිහිටි කළුහි පත්ලලන් උඩ්හිසු කෙහෙ මතුයෙන් යවු සම හිම් ගොටුනි නත් අයුරු අඹුවියෙන් පිරුණු මේ ම සිරුර තුවුණින් සලකා බලා ද එසේ වූ (ප්‍රථමධ්‍යාන) විත්ත සමාධිය ස්පර්ශ කෙරෙයි. හෝ එයින් ‘මේ කශයෙහි කෙස් ඇත, ගෙවා ඇත, නිය දත් සම නාහර ඇට ඇටමිදුල් වකුගත් තදමස අක්මාව දළඹුව බෙඩිව ප්‍රස්ථමස අනුතු අනුතු බහන තොදිරු අහර මල පිතා සෙම පුයා ලේ ඩිගඳිය මෙද තෙල කුදාල වූරුණු-තෙල කෙල සොටු සඳහුදුපු මූලු ඇතැ’ හි මේ අඹුවින් පස විකයි. මේ ප්‍රාග්මුවන දරුණන සමාපත්තිය ය.

පුන ව පරං ගනන ඉඩිකලේවා සමණු වා බ්‍රාහ්මණු වා ආත්‍යපමනාය -පෙ- තත්‍යරුපං වෙනෙසමාධිං පුසනි, යටා සමාජීනෙ විශේෂ ඉමණක්වා කායං උදිං පාදනලා අංධා කෙසමන්කා තවපරි-යනනා පුරං නානාපැකාරසා දසුවිනො පවචවෙකුනි: අන්තී ඉමණම්. කාලය කෙසා ලෙඛා ලෙඛා නඩා දනනා -පෙ- ලයිකා මුතුනෑනි, අතික්කමම ව පුරිසසා ජවීම-ස ලෙඹින්. අවසිං පවචවෙකුනි. අයං දුතියා දසානාසම්පත්ති.

පුන ව පරං ගනන ඉඩිකලේවා සමණු වා බ්‍රාහ්මණු වා ආත්‍යපමනාය -පෙ- තත්‍යරුපං වෙනෙසමාධිං පුසනි යටා සමාජීනෙ විශේෂ ඉමණක්වා කායං උදිං පාදනලා අංධා කෙසමන්කා තවපරි-යනනා පුරං නානාපැකාරසා දසුවිනො පවචවෙකුනි: අන්තී ඉමණම්. කාලය කෙසා ලෙඛා -පෙ- ලයිකා මුතුනෑනි, අතික්කමම ව පුරිසසා ජවීම-ස ලෙඹින්. අවසිං පවචවෙකුනි, පුරිසසා ව විස්කෘතුණුසාන-පරානාත් උගයනා අංධාවාවින්නා. ඉඩ ලෙඛක පත්‍රවිධින්. ව පරලෙංක පත්‍රවිධින්. ව. අයං තතියා දසානාසම්පත්ති.

පුන ව පරං ගනන ඉඩිකලේවා සමණු වා බ්‍රාහ්මණු වා ආත්‍යපමනාය -පෙ- ලයිකා මුතුනෑනි අතික්කමම ව පුරිසසා ජවී-ම-ස ලෙඹින්. අවසිං පවචවෙකුනි, පුරිසසා ව විස්කෘතුණුසාන-පරානාත් උගයනා අංධාවාවින්නා. ඉඩ ලෙඛක අපත්තිවිධිනෑන්. අයං වතුනා දසානාසම්පත්ති. එතදැනුත්තාරියං. ගනන දසානාසම්පත්තිසු.

පුගෝලපණුන්තත්වනීමදෙනා

8. අපරං පන ගනන එතදැනුත්තාරියං, යටා භගවා ධමම- දදසනි පුගෝලපණ්ඩත්තිසු.¹ සත්ත්වීමේ ගනන පුගෝලා: උගනෙහාගවිමුතෙනා, පක්ෂුකුවිමුතෙනා, කායසක්, දිවිප්පනෙනා, සඳහාවිමුතෙනා, ධමමුත්තාසාරී, සඳහාවුසාරී. එතදැනුත්තාරියං ගනන පුගෝලපණ්ඩත්තිසු.

පධානදෙසනා

9. අපරං පන ගනන එතදැනුත්තාරියං යටා භගවා ධමම- දදසනි පධානපු. සත්ත්වීමේ ගනන සම්බාදකිතය: සත්ත්වීමේ ධමම්බාදකිතය, ධමම්වියසම්බාදකිතය, විරිය²සම්බාදකිතය, පිතිසම්බාදකිතය පසසාදියසම්බාදකිතය සමාධිසම්බාදකිතය, උපක්වාසම්බාදකිතය. එතදැනුත්තාරියං ගනන පධානපු.

1. පුගෝලපණ්ඩත්තිසු-පිටු.
2. විරිය...-ම ජ ය.

වහන්ස, තවද මෙහි එක්තර මහජෙක් හෝ බෙලුජෙක් හෝ උත්-සාහ කොට... යම සමාධියෙකින් සිත මනාවැ පිහිටි කළේ ‘මෙ කයෙකි ගෙයි ඇත, ලෙමු ඇත, නිය ඇත, දත් ඇත... සඳහුවු ඇත, වූතු ඇතැ’දී පත්ලෙන් උඩ හිසුලක් මත්තෙන් යට, සම ඉම් කොට නන් අපුරු අශ්‍රුවෙන් පිරුණු මෙ කයන් තුවෙන් බලයි ද, පුරුෂයාගේ සිවි මස ලේ ඉක්මැ ඇට තුවෙන් බලයි ද, මේ (ඇට අරමුණු කොට ඉපැදුම් දිවිය පාදක ගොටුවැනි ධිජ්‍යාසමාපත්තිය) දෙවෙනි දරුණනාසමාපත්තිය යි.

වහන්ස, තව ද මෙහි ඇතැම් මහජෙක් හෝ බෙලුජෙක් හෝ උත්-සාහ කොට... යම සමාධියෙකින් සිත මනාවැ පිහිටි කළේ ‘මෙ කයෙකි ගෙයි ඇත ලෙමු ඇත, නිය ඇත... සඳහුවු ඇත, වූතු ඇතැ’දී පත්-ලෙන් උඩ හිසුලක් මත්තෙන් යට සම හිමි කොට, නන් අපුරු අශ්‍රුවෙන් පිරුණු මෙ කයන් තුවෙන් බලයි ද, පුරුෂයාගේ සිවි මස ලේ ඉක්මැ ඇට තුවෙන් බලයි ද, පුරුහාග අපරහාග යන දෙපසින් අතර තොපිදී පැවැති, මෙලෙවැ ද පිහිටි පරලාවහි ද පිහිටි පුරුෂයාගේ විජ්‍යන පොතය දනි ද මේ (ගෙයක් පාථ්‍රනයන්ගේ වෙනස්පයායි-අනාය) තෙවෙනි දරුණනාසමාපත්තිය ය.

තව ද වහන්ස, මෙහි එක්තර මහජෙක් හෝ බෙලුජෙක් හෝ උත්-සාහ කොට... සඳහුවු ඇත, වූතු ඇතැයි... තුවෙන් බලයි ද, පුරුෂයාගේ සිවි මස ලේ ඉක්මැ ඇට පස්විකයිද, (පුරුහාපර භාග වශයෙන්) දෙපසින් ම අතර තොපිදුණු ජන්දරාගවහයෙන් මෙලෙවහි ද තොපිටි, පරලාවහි ද තොපිටි පුරුෂයාගේ විජ්‍යන පොතය දනි. මේ (රහන්පුගේ වෙනස්-පර්යායඳාය) සතර වන දනින සමාපත්තිය ය. වහන්ස, දරුණනාසමාපත්ති විජයයෙහි භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ධර්ම දෙගනුව ආසුන්තරිය ය.

පුද්ගලප්‍රජා දෙශනා

8. වහන්ස, තවද භාග්‍යවතුන් වහන්සේ පුද්ගල ප්‍රජාන් විජයයෙහි යම්සේ දහම දෙසනා සේක් ද, මෙය ආසුන්තරිය ය. වහන්ස, උහාජෙනාභාග-විමුක්ත ය, ප්‍රජාවිමුක්ත ය, කායසාත්මි ය, දූෂ්චර්පාර්ත ය, ප්‍රද්ධා-විමුක්ත ය, බිර්මානුසාර ය, ප්‍රද්ධානුසාර ය ද මේ පුද්ගලයේ සත් දෙනෙකි.

ප්‍රධාන දෙශනා

9. වහන්ස, තවද ප්‍රධාන (භාවනානුයාග) විජයයෙහි භාග්‍යවතුන් වහන්සේ යම්සේ දහම දෙසනා සේක් ද මෙය ආසුන්තරිය ය. වහන්ස, සතිසාම්බාරක්වාගය, දිමුම්විවයස ම්බාරක්වාගය, විරියස ම්බාරක්වාගය, පිතිසාම්බාරක්වාගය පස්සද්ධිස ම්බාරක්වාගය, සමාධිසාම්බාරක්වාගය, උපක්ඛා සම්බාරක්වාගය ද මේ සම්බාධාචිග සතෙකි. ප්‍රධාන විජයයෙහි භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්ම දෙගනුව ආසුන්තරිය ය.

පටිපදිධ්‍යනා

10. අපරා පන ගනනා එතැනුකිරීය. යථා හගවා ධමම් දෙසේති පටිපදු. වත්මසා ඉමා ගනනා පටිපද: දුක්කා පටිපද දැක්කාලිකුස්, දුක්කා පටිපද බිජාලිකුස්, සුඩා පටිපද දැක්කාලිකුස්, සුඩා පටිපද බිජාලිකුස්-ත්. තතු ගනනා යායා පටිපද දුක්කා දැක්කාලිකුස්, අයා ගනනා පටිපද උහයෙනෙව හිනා අකඩායනි දුක්කානා ව දැක්කානා ව. තතු ගනනා යායා පටිපද දුක්කා, බිජාලිකුස්, අයා පන ගනනා පටිපද දුක්කානා හිනා අකඩායනි. තතු ගනනා යායා පටිපද සුඩා දැක්කාලිකුස්, අයා පන ගනනා පටිපද දැක්කානා හිනා අකඩායනි. තතු ගනනා යායා පටිපද සුඩා බිජාලිකුස්, අයා පන ගනනා පටිපද දැක්කානා ව බිජානා ව. එතැනුකිරීය ගනනා පටිපදසු.

හස්සයමාවාරාදී - දෙසනා

11. අපරා පන ගනනා එතැනුකිරීය. යථා හගවා ධමම් දෙසේති හස්සයමාවාර. ඉඩ ගනනා එකවේවා න වෙව මූසාවාදුපසංහිතා වාචා, හාසනි, න ව වෙළුනියා න ව පෙසුණියා¹ න ව සාරමිජා ජයාපෙනසා, මනනා මහකා වාචා, හාසනි නිධානවන්. කාලනා, එතැනුනා ගනනා හස්සයමාවාර.

12. අපරා පන ගනනා එතැනුකිරීය, යථා හගවා ධමම් දෙසේති පුරිසයිලසයමාවාර. ඉඩ ගනනා එකවේවා, විසා සම්බාධි, ව. න ව කුහලකා, න ව ලුපලකා, න ව නොමිතනිකා, න ව නිපෙයිලකා, න ව ලාභනා ලාභා, නිලිනිසනාගකා² ඉන්දියෙසු ගුත්තාදාවාරෝ, හොරනා මකානුස්කු, සමකාරී, ජාගරියානුයාගමනුපුළුමෙනා, අත්ත්නීත්‍යා ආරඳිවිරියා, ක්කායී, සක්මා, කලුෂාණපටිභාගනා, ගක්මා, ඩිත්මා, මත්මා න ව කාමලසු ගිලේධා, සලකා ව නිපලකා ව.

එතැනුනා ගනනා පුරිසයිලසයමාවාර.

1. පෙසුණියා-මැස.

2. නිලිනිසනාගකා, සක්මා, නිලිනිසනාගකා-මැස.

ප්‍රතිපත්ති දෙණනා

10. වහන්ස, තව ද ප්‍රතිපත්ති විෂයයෙහි හාගාවතුන් වහන්සේ යම්-සේ දහම දෙසන සේක් ද මෙය අනුත්තරිය ය. දත්තාහිජ්ජේදු දුක්බපට්-පද ය, බිජපාහිජ්ජේදු දුක්බ පට්-පද ය, දත්තාහිජ්ජේදු සුබපට්-පද ය, බිජපාහිජ්ජේදු සුබපට්-පද ය යැයි මේ ප්‍රතිපත්ති සතරෙකි. මොවුන්ගෙන් යම් දත්තාහිජ්ජේදු දුක්බපට්-පදවික් ඇද්ද, මෙය දුක් බැවින් ද දත්ත බැවින් ද යි යන දේ කරුණින් ම හින යැයි කියනු ලැබේ. වහන්ස එහි යම් බිජපාහිජ්ජේදු දුක්බපට්-පදවික් ඇද්ද මෙය දුක් බැවින් හින යැයි කියනු ලැබේ. වහන්ස, එහි යම් දත්තාහිජ්ජේදු සුබ පට්-පදවික් ඇද්ද, මෙය දත්ත බැවින් හින යැයි කියනු ලැබේ. වහන්ස, එහි යම් බිජපාහිජ්ජේදු සුබපට්-පදවික් ඇද්ද, මෙය දත්තාහිජ්ජේදු ම උතුම් යැයි කියනු ලැබේ. වහන්ස, ප්‍රතිපත්ති විෂයයෙහි හාගාවතුන් වහන්සේගේ මේ ධර්මදේශනාව අනුත්තරිය ය.

භස්‍යසමාචාරාදී දෙණනා

11. තව ද අනෙකක. වහන්ස, හාගාවතුන් වහන්සේ වාක්සමා-චාර විෂයයෙහි (කුරාකිරීම පිළිබඳ ව) යම්සේ දහම දෙසන සේක් ද මෙය අනුත්තරිය ය. වහන්ස, මෙහි එක්තරා මහජෙක් අතරතුරු මුක්වා මුසු කළ බේස් නො බෙණයි. උතුන් බිඳුවන බේස් නො බෙණයි. නොලාම බේස් නො බෙණයි. (එකට දෙකක් කෙරෙමි යි) සැහැයිමෙන් උතුන් කතා නො කියයි. දිනීම අපේක්ෂා තොට ඇති ව නො කියයි. තුවණින් පිරික්සා සුසුසු කාලයෙහි සිත් තබා ගත පුතු බේස් කියයි. වහන්ස, වාක්සමාචාර විෂයයෙහි මෙය අනුත්තරිය යැ.

12. තව ද අනෙකක. වහන්ස, හාගාවතුන් වහන්සේ ඒ ඒ පුද්-ගලයන්ගේ පිරිසිදු ශිල විෂයයෙහි ද පිරිසිදු මන්සමාචාර විෂයයෙහි ද යම්සේ දහම දෙසනසේ ද මෙය අනුත්තරිය යැ. වහන්ස, මෙහි එක්-තරා මහජෙක් (ශිලයෙහි ද මන්සමාචාරයෙහි ද පිහිටියේ) සත්‍ය කුරා ඇත්තේ ද සැදුහැ ඇත්තේ ද වන්නේ ය. කුහක නො වන්නේ ය. වාචි කරා නො කියන්නේ ය. ප්‍රත්‍යායායන් ඉගි දෙවුම නො දෙනින්නේ ය, ආභායායන් මෙරමාට ගරුන්නෙක් ද නොවන්නේ ය. ආභායන් ලැඟය සොයන්නෙක් ද නොවන්නේ ය. ඉදුරන්හි වැසු දෙරෙන්නෙක් වන්නේ ය, බොජ්ජනාහි පමණ දත්තනෙක් වන්නේ ය. (විෂමාචාර හැර) සම ව හැඳිලෙන්නෙක් වන්නේ ය. නිදි දුරුලිමෙහි යෝගෙනෙක් වන්නේ ය. අලස නො වූමයක්, රුකුර වැර ඇතියෙක්, බ්‍රාන්තයෙහි ඇලුගෙනෙක්, සිහි ඇතියෙක්, කළණ තුවණ ඇතියෙක්, පුන්දර ප්‍රතිභාන සම්පත් ඇතියෙක්, ගත්තිලනෙක් (තෙත් ඇපු දහම ගැන්මෙහි සමත් තුවණුත්‍යෙක්) දාත්-ම්‍යතක් (ධාරණයෙහි සමත් ප්‍රජා ඇතියෙක්) මත්තිලනෙක් (අනුමාන ප්‍රජා ඇතියෙක්) වන්නේ ය. කාමයන්හි ගිෂ්වූමයෙක් නො වන්නේ ය. (අනිත්‍යමණ දියෙහි එළඹ සිටි සිහි ඇත්තේ, අනිත්‍යමණදී සත් තන්හි පැවැති විවුත් තුවණ ඇත්තේ වන්නේ ය.

වහන්ස, පුරුෂශිල සමාචාර විෂයයෙහි මෙය අනුත්තරිය යැ.

අනුසාසනවිධාදෙසනා

13. අපරාද පන හනෙන එතැනු හකරිය. යට්ටා හගවා ධමම. දෙසේන් අනුසාසනවිධාසු. වත්සසා ඉමා හනෙන අනුසාසනවිධා. ජාතාන් හනෙන හගවා පරා පුහුලු. පවචන. යොනිසේ මනයිකාරා, ‘අය. පුහුලු යට්ටානුසිටියි. තරා පටිපර්ජමානෙනා, තීණ්ණා. සංස්කෘතනා-නා. පරිකුඩා සොතාපනෙනා හවිසක් අවිනිපාතධමෙමා, තීයතො සම්බාධිපරායගණු’නි. ජාතාන් හනෙන හගවා පරා¹ පුහුලු. පවචන. යොනිසේ මනයිකාරා, -අය. පුහුලු යට්ටානුසිටියි. තරා පටිපර්ජමානෙනා, තීණ්ණා සංස්කෘතනා-නා. පරිකුඩා සොතාපනෙනා පරිකුඩා රාගදෙසමාභානා. තත්ත්වයා සක්‍රියාත් හවිසක්, සක්‍රියාත් ඉමා ලොකා. ආගත්තා දුක්‍රියාසනා. කරිසක්නීනි.

ජාතාන් හනෙන හගවා පරා පුහුලු. පවචන. යොනිසේ මනයිකාරා, අය. පුහුලු යට්ටානුසිටියි. තරා පටිපර්ජමානෙනා, පක්ෂනා. ඔරමක්දියානා. සංස්කෘතනා-නා. පරිකුඩා සොතාපනෙනා පරිකුඩා ඔපපාතිකා හවිසක්, තත්ත්ව පරිනිඛායී අනාවත්තිධමෙමා, තසමා ලොකානි.

ජාතාන් හනෙන හගවා පරා පුහුලු. පවචන. යොනිසේ මනයිකාරා, -අය. පුහුලු යට්ටානුසිටියි. තරා පටිපර්ජමානෙනා, ආසවානා. බය අනාසවා. වෙනෙවිමුත්ති. පක්ෂාවිමුත්ති. දිවෙකිව ධමම සය. අනික්ෂා සවිත කත්වා උපසම්පර්ශ විහරිසක්නීනි.

එතැනු පාරිභාවිතයි. හනෙන අනුසාසනවිධාසු.

පරපුහුලුවිමුත්තික්ෂාණදෙසනා

14. අපරාද පන හනෙන එතැනු පාරිභාවිතයි. යට්ටා හගවා ධමම. දෙසේන් පරපුහුලුවිමුත්තික්ෂාණ. ජාතාන් හනෙන හගවා පරා පුහුලු. පවචන. යොනිසේ මනයිකාරා, අය. පුහුලු තීණ්ණා. සංස්කෘතනා-නා. පරිකුඩා සොතාපනෙනා හවිසක් අවිනිපාතධමෙමා, තීයතො සම්බාධිපරායගණු’නි. ජාතාන් හනෙන හගවා, පරා. පුහුලු. පවචන. යොනිසේ මනයිකාරා, අය. පුහුලු තීණ්ණා. සංස්කෘතනා-නා. පරිකුඩා රාගදෙසමාභානා. තත්ත්වයා සක්‍රියාත් හවිසක් සක්‍රියාත් ඉමා ලොකා. ආගත්තා දුක්‍රියාසනා. කරිසක්නීනි’නි.

1. අපරාද (මෙහෙ) පරපුහුලු-ශා.

අනුගාසනවිධා දෙයනා

13. තව ද අනොකෝක. වහන්ස, අනුගාසන කොටසේ හාගාවතුන් වහන්සේ යම් අනුගාසන විධා සතරෙකු: මේ පුහුල් තෙමේ අනුගාසන පරිදි පිළිපදිනුයේ, තුන් සංයෝජනයන් නැඩිමෙන්, අපායෙහි තොවීවෙන සූජ වූ, ධර්මයෙන් නියත වූ, ඉදිරි තුන් වහන්සේ අවශ්‍යයෙන් පැමිණියැ යුතු සේවාන් පුහුලුවේ වන්නේ යැ' දි හාගාවතුන් වහන්සේ යොතිසේ-මනස්කාරයෙන් අන් පුහුලා තමන් වහන්සේ ම දන්නා සේක. මේ පුහුල් තෙම තුන් සංයෝජනයන් නැඩිමෙන් රාග ද්වෙජ මෙයෙයන් තුනී කිරීමෙන් සකඟාත්මි වන්නේ ය, එක් වරක් ම මේ ලෝකයට අවුත් දුක් කෙළවර කරන්නේ යැ' දි හාගාවතුන් වහන්සේ යොතිසේ-මනස්කාරයෙන් තමන් වහන්සේ ම අන් පුහුලා දන්නා සේක.

මේ පුහුල් තෙම තිර්ම්හාරිය සංයෝජන නැඩිමෙන් මරණින් මතු ඇද්ධාවාසයෙහි උපදින, එහිදී පිරිනිවෙන සූජ, එ ලාඛින් මෙහි පෙරදා තො එනා සූජ අනාගාමියෙක් වන්නේයැ' දි හාගාවතුන් වහන්සේ යොතිසේ-මනස්කාරයෙන් තමන් වහන්සේ ම අන් පුහුල්පූ දන්නා සේක

‘මේ පුහුල් තෙම ආප්‍රවයන් නැඩිමෙන් අනාප්‍රව වූ එල සමාධිය ද එල ප්‍රජ්‍යට ද මේ අත්බවහි ම තෙමලේ ම වෙශයි තුවණින් දනා, පසක් ගොට, ලැබ වහන්නේ යැ' දි හාගාවතුන් වහන්සේ යොතිසේ-මනස්කාරයෙන් තමන් වහන්සේ ම අන් පුහුල්පූ දන්නා සේක.

වහන්ස, අනුගාසනවිධාවන්හි මෙය අනුත්තරිය ය.

පරපුද්ගල විමුක්තිඥන දෙයනා

14. වහන්ස, තව ද සේවාන් ආදී අන් පුහුලන් ඒ ඒ මගින් කොලොපුන් ගෙන් මිශනු දන්මෙහි යම්සේ හාගාවතුන් වහන්සේ දහම දෙසනා සේක් ද, මෙය අනුත්තරිය ය. වහන්ස, මේ පුහුල් තෙමලේ තුන් සංයෝජනයන් නැඩිමෙන් අවාහි තොවීවෙන සූජ, රහන් බවට නියත වූ, උපරිමාරුග්‍රය සංඛ්‍යත සම්බෝධිය පරායන කොට්ඨේන් සේවාන් වූ-යොකු' දි තමන් වහන්සේ ම දන්නා සේක. වහන්ස, ‘මේ පුහුල් තෙමලේ තුන් සංයෝජනයන් නැඩිමෙන්, රාග ද්වෙජ මෙයෙයන් තුනී විමෙන් සකඟාත්මි වන්නේ යැ දි, එක් වරක් ම මේ ලාඛවට අවුත් දුක් කෙළවර කරන්නේ යැ' දි හාගාවතුන් වහන්සේ තමන් වහන්සේගේ ම උපාය මනස්කාරයෙන් අන් පුහුලා දන්නා සේක.

ජාතාන් හනෙන හගවා පර෎ පුගෙලු. පවතින්න. යොනිසේ මනැයිකාරා, 'අය.. පුගෙලු පක්ෂීන්න. ඔරමහායියානා. සංකෝශ්‍යාර්ථානා. පරික්ඩියා තිප්පාත්තිකා, හටිසේන් තත්ත් පරිනිබිංධී අනාචකත්වයිමම්, තස්මා ලෙසා'න්.

ජාතාන් හනෙන හගවා පර෎ පුගෙලු. පවතින්න යොනිසේ මනැයිකාරා 'අය.. පුගෙලු, ආසවානා. බයා අනාසවා. වෙනෙවිමුන්න. පක්ෂී විමුන්න. දිවෙක්ව ධමෙම සය.. අභිජනු සම්පූර්ණ කන්වා උපසම්පූර්ණ විභරිසේ-න් න්. එතදැනුන්නරිය.. හනෙන පරපුගෙලුවිමුන්නියු තේ.

සයසත්වාදයෙනා

15. අපර෎ පන හනෙන එතදැනුන්නරිය.. යථා හගවා ධමෙම.. දෙගෙන් සස්සත්වාදයු. තලයා මේ හනෙන සස්සත්වාද.. ඉඩ හනෙන එකවේවා සමණුවා වා මාගම්ගණුවා වා ආතපාමනාය පධානාමනාය අනුයෝගමනාය අපාමාදමනාය සම්මා මනැයිකාරමනාය තරාරුප.. වෙනෙයාසමායි. පුළුව්, යථාසමානීතෙක වෙනෙන අනෙක්විත්. පුබේ-නිවාස.. අනුසාරන් සෙයාවිදී: එකමි ජාත්. ගෛව පි ජාතියා තිසේයා පි ජාතියා වත්තයා පි ජාතියා පක්ෂ පි ජාතියා දස පි ජාතියා විසම්පි ජාතියා ති.සම්පි ජාතියා වත්තාලිසම්පි ජාතියා පක්ෂීසම්පි ජාතියා ජාතිසම්පි ජාතියා ජාතිසම්පි ජාතිසහස්‍රමයි අනෙකාන් පි ජාති-සහස්‍රසයන්, අමුත්‍රාසි.. එව්‍යනාමෝ එව්‍යගෙනෙකා, එව්‍යව්‍යෙනෙකා එව්‍යමාගාරු එව්‍ය සුබදුක්කඩවිස..වේදී එව්‍යමායුපරියනෙනා. සේ තමනා වූනෙ අමුත්‍ර උද්‍යාදීම්. තත්‍රාපාසි.. එව්‍යනාමෝ එව්‍යගෙනෙකා එව්‍යව්‍යෙනෙකා එව්‍යව්‍යෙනෙකා එව්‍යමාගාරු එව්‍ය සුබදුක්කඩවිස..වේදී එව්‍යමායුපරියනෙනා. සේ තමනා වූනෙ ඉඩුපරනෙනා'න්. ඉත් සාකාර.. සලදේදය.. අනෙක්විත්. පුබේනිවාස.. අනුසයරන්. සේ එව්‍යමාහ.. අතීතම්පාහ..⁴ අද්‍යාන.. ජාතාම් 'ස..වට්ටි' පි ලොකා ව්වට්ටි පි' න්, අනාගතම්පාහ..⁵ අද්‍යාන.. ජාතාම් 'ස..වට්ටිසාන් වා ලොකා ව්වට්ටිසාන් වා න්. සස්සත්වා අත්තා ව ලොකා ව වෙකුදුසා කුටෙකා' එපික්වයායි දීනෙන් තේ' ව සහනා සන්ධාචනයි ස..සරනයි වවනයි උපපර්ශනයි, අන්සේවිව සස්සත්වාදයු. අය.. පයුමෝ සස්සත්වාදද.

1. රිස්තිමධි-P.T.S.

4. අතීත.. වාස.. සා.. අතීතම්පා..-P.T.S.

2. වත්තාලිසම්පි. සා.. වත්තාලිස..-P.T.S.

5. ස..වට්ටි වා... රිවට්ටි වා-සිංහ.

3. උපපාද..-P.T.S.

6. කුටෙකා..-සාක්ෂාත්.

වහන්ස, මේ පුහුල් තෙම බරම්හාගිය සංයෝග්‍රන පස නැයිලටන් (අද්ධාචාරායෙහි) හිපපාතික වැ උපදෙනීය, එහිදී ම පිරිනිවෙන්නොයි. ඒ බණළෙවින් මේ කාමලෙකයට උත්පත්ති වශයෙන් පෙරේ තොළන සුපු යැ දි හාගාවතුන් වහන්සේ තමන් වහන්සේගේ උපාය මනස්-කාරයෙන් ඒ අන් පුහුලා දන්නා සේක.

වහන්ස, 'මේ පුහුලා ආපුවයන්ගේ ක්ෂයයෙන් ආපුවරිත වූ එලසමාධිය ද එලඳුනාය ද මේ අත්බවිහිදී ම තෙමේ ම වෙශය තුවෙනින් දන පසක් කොට ලැබ වසන්නේ යැ' දි හාගාවතුන් වහන්සේ කමන් වහන්සේගේ උපාය මනස්-කාරයෙන් අන් පුහුලා දැනගන්නා සේක. වහන්ස, අනාථ පුද්ගලයන්ගේ මිදිම දැන්මෙහි (හාගාවතුන්-වහන්සේගේ) මේ ගුණය අනුත්තරිය ය.

15. තව ද වහන්ස, හාගාවතුන් වහන්සේ ගාය්ච්වතවාද විෂය-යෙහි යම්පේ දහම දෙසනා සේක් ද, මෙය අනුත්තරිය ය. වහන්ස, (කිඩ වහන්සේ වදුල පරිදි) මේ ගාය්ච්වත වාද කුනෙකි. වහන්ස, මෙහි කිසි මහ-ජෙක් හෝ බලුගෙක් හෝ විරෝධ ප්‍රත්‍යාය කොට ගෙන (වැර විඩා), උත්සාහය ප්‍රත්‍යාය කොට ගෙන (උත්සාහ විඩා) පුන පුනා විරෝධයෙහි යෙදී-මට පැමිණ, තොපමා බවට පැමිණ (එලැඩි සිටි සිංහ නිසා), තුවණ නිසා, යම් සමාධියෙකින් සිත මතා වැ පිහිටි කළේහි අනෙකවිධ වූ පෙර-වුපු කද පිළිවෙළ සිති කොරේයි ද, එසේ වූ වින්තසමාධියක් ලබයි. ඒ මෙසේ සි: 'අසේ' තැනැ විමි, එහි මේ නම් ඇතියෙම විමි, මේ නම් ගෝනු ඇතියෙම විමි. මෙබදු පැහැ ඇතියෙම විමි, මෙබදු ආහාර ඇති-යෙම විමි, මෙබදු පුවදුක් විදින්නෙම විමි, මෙතෙක් වයස සිමා ඇතියෙම විමි, ඒ මත් එයින් සැව අසේ තැනැ උපනිමි, එහිද මේ නම් ඇතියෙම විමි, මේ නම් ගෝනු ඇතියෙම විමි, මෙබදු පැහැ ඇතියෙම විමි, මෙබදු ආහාර ඇති-යෙම විමි, මෙබදු පුවදුක් විදින්නෙම විමි, මෙතෙක් ආපු සිමාවක් ඇතියෙම විමි, ඒ මත් එයින් සැව අසේ තැනැ උපනිමි'යි මෙසේ එක් රාත්‍රියක් ද රාත්‍රි දෙකක් ද, රාත්‍රි කුනක් ද, රාත්‍රි පසක් ද, රාත්‍රි දායක් දී, රාත්‍රි විස්සක් ද, රාත්‍රි තිස්සක් ද, රාත්‍රි සත්‍යාලිසක් ද, රාත්‍රි පනසක් ද,.. රාත්‍රි සියයක් ද, රාත්‍රි දහසක් ද, රාත්‍රි සියදහසක් ද, තොයෙක් සියගණක් රාත්‍රින් ද, තොයෙක් දහස ගණන් රාත්‍රින් ද, තොයෙක් සියදහස ගණන් රාත්‍රින් ද, මෙසේ පැහැසුවහන් ආදි ආකාර සහිත කොට නාම ගොනු වශයෙන් උදේදේය සහිත කොට තොයෙක් විදුරුම් පෙර වුපු කද පිළිවෙළ සිති කොරේයි. හෝ තෙමේ "ලොකය නැසුනෙයි යැ දි හෝ හටගන්නේ යැ දි හෝ අතික කාලය ද මත් දතිමි. 'ලොකය නැසෙන්නේ යැ දි ද හට ගන්නේ යැ' දි ද අනාගත කාලය ද මත් දතිමි. ආත්මය ද ලොකය ද ගාය්ච්වත ය වද ය (කිසිවක් තො උපදිවන්නොය), ගිරිකුලක් සේ නිසාල වැ සිටියේ ය, ගැමුරු වළ කැන සිවුවත ලද ඉදු කිලක් සේ තහවුරු වැ සිටියේ ය. ඒ සත්වයෙක් ම මෙයින් අන් තැනාට දුවත්, හටගන් හටයට යෙන්, වුපුත වෙන්, උපදින්. (ආත්මයන් ලෝකයන්) මහා පාලී ආදි ගාය්ච්වතිනාට (සදාහාරි වසන්නාට) සම ව විද්‍යමාන ම යැ" දි මෙසේ කියයි. මේ පළමුවන ගාය්ච්වතවාදය යැ.

පුන ව පරං ගහෙක ඉධිකලවා සම්පේ වා ප්‍රාගමලේ වා ආච්චාමණිය -පෙ- කරාරුපා. වෙනෙසමාධිං ජ්‍යෙෂ්ඨ යටා සමාජීතෙක විනෙක අනෙකවිජිත. පුෂ්ඨිනිවාස. අනුසසරත්, සෙයාරීදිං¹ එකමි ස.වලවිවච්ච. දෙම ම ස.වලවිවච්චනි නීති ම ස.වලවිවච්චනි වනෙකාර ම ස.වලවිවච්චනි පක්ෂ ම ස.වලවිවච්චනි දය ම ස.වලවිවච්චනි අමුත්‍රායි. එව්.නාමො, එව්.ගොනෙකා එව්.වලෙණිසා එවමාඟාරෝ එව්.පූබදුකුබවිස. වෙදි එවමාපු පරියනෙකා. සො තත්තා වූත්තා අමුත්‍ර උදායිං, තත්තාපායි. එවනෙකාමො, එව්.ගොනෙකා -පෙ- එවමාපුපරියනෙකා, සො තත්තා වූත්තා ඉඩුපපනෙකා'ත්. ඉති සාකාර. සලද්දය. අනෙකවිජිත. පුෂ්ඨිනිවාස. අනුසසරත්. සො එවමාය: අත්තම්පාහ. අද්ධාන. රාතාමි 'ස.වලටී වා ලොකා විවටී වා ලොකා. අතාගතක් බවාහ. අද්ධාන. රාතාමි ස.වලටීස්සත් වා ලොකා විවටීස්සත් වාත්. සසසත්තා අතෙකා ව ලොකා ව වැශ්‍යාධි, කුටෙකි, එසිකටධායී දිත්තා තෙ'ව සත්තා සංඛ්‍යාවන් ස.සරත්ත් වවන් උපරුණත්, අන්තීසේව සසක්තිසමන්ත්. අය. හනෙක දුතියා සසකතවාදේ.

පුන ව පරං ගහෙක ඉධිකලවා සම්පේ වා ප්‍රාගමලේ වා ආච්චාමණිය -පෙ- කරාරුපා. වෙනෙසමාධිං ජ්‍යෙෂ්ඨ යටා සමාජීතෙක විනෙක අනෙකවිජිත. පුෂ්ඨිනිවාස. අනුසසරත්, සෙයාරීදිං: -පෙ- දය ම ස.වලවිවච්චනි විසමී ස.වලවිවච්චනි නිස්සමී ස.වලවිවච්චනි වනෙකාලිසමී ස.වලටීස්සත් ස.වලටීස්සත් 'අමුත්‍රායි. එව්.නාමො එව්.ගොනෙකා එව්.වලෙණිසා එවමාඟාරෝ එව්.පූබදුකුබවිස.වෙදි එවමාපුපරියනෙකා. සො තත්තා වූත්තා අමුත්‍ර උදායිං. තත්තාපායි. එව්.නාමො -පෙ- එවමාපුපරියනෙකා. සො තත්තා වූත්තා ඉඩුපපනෙකා'ත්. ඉති සාකාර. සලද්දය. අනෙකවිජිත. පුෂ්ඨිනිවාස. අනුසසරත්. සො එවමාය: අත්තම්පාහ. අද්ධාන. රාතාමි 'ස.වලටීස්සත් විවටීස්සත් පි'ත්. අතාගතම්පාහ. අද්ධාන. රාතාමි 'ස.වලටීස්සත් විවටීස්සත් පි'ත්. 'සසසත් අතෙකා ව ලොකා ව වැශ්‍යාධි, කුටෙකි එසිකටධායී දිත්තා, තෙ'ව සත්තා සංඛ්‍යාවන් ස.සරත්ත් වවන් උපරුණත්, අන්තීසේව සසක්තිසමන්ත්'. අය. හනෙක තුතියා සසකතවාදේ. එතදැනුණුකාරිය. හනෙක සසකතවාදේ.

1. සෙයාරීදි-මජ ය.

තව ද අනෙකක් කියම්. වහන්ස, මෙහි එක්තරා මහජෙක් හෝ බමු-ජෙක් හෝ විරයය ප්‍රත්‍යා කොට ගෙන (වැර වධා) යම් සමාධි-යෙකින් සිත සමාධි ගත වූ කල්හි ‘අසෝ’ තැනැ මෙනම් ඇතියෙම්, මෙසේ වූ ගොන් ඇතියෙම්, මෙබදු පැහැ සටහන් ඇතියෙම්, මෙබදු ආහාර ඇති යෙම්, මෙබදු සුවිදුක් විදිනා සුල්ලෙම්, මෙනෙක් ආයු සිමාවක් ඇතියෙම් එම්, ඒ මත එයින් සැව අසෝ තැනා උපනිම්. එහි ද මේ නම් ඇත්තෙම මෙසේ වූ ගොන් ඇතියෙම්,... මේ තෙක් ආයු සිමාවක් ඇත්තෙම විම්. ඒ මත එයින් සැව මෙහි උපනිමිය මෙසේ අනෙකවිධ වූ පෙර වුශ්‍ර කද පිළිවෙළ සිහි කොරේදි ද, එසේ වූ විත්තසමාධියක් ලබයි. හේ තෙම එයින් උක්ත පරිදි ආකාර සහිත කොට උද්දේශ සහිත කොට අනෙකවිධ සුර්වෙනිවාසය සිහි කොරේදි. එසේ වූ හේ තෙමේ ‘ලෝකය නැසුණේ යැ දි හෝ හැදෙන්නේ යැ දි අතිත කාලය ද මත දනිම්. ලෝකය නැසෙන්නේ යැ දි හෝ හැදෙන්නේ යැ දි හෝ අනාගත කාලය ද මත දනිම් (එම ද්‍රන්නා පරිදි) ආත්මය ද ලෝකය ද ගාස්වන ය, වද ය, ගිරිකුළක් සේ සිටියේ ය, ගැහුරු විලැ සිටුවන ලද ඉදු කිලක් සේ තහවුරුවැ සිටියේ ය, ඒ සත්ව-යෝග් ම මෙයින් අන් තැනාට දිවෙන්, හවයෙන් හවයට යෙන්, මැරෙන්, උපදින්. (ආත්මයන් ලෝකයන්) මහා පාරීවිභාද ගාස්වනිනාට සම ව විද්‍යා-මාන ම යැ”දි කියයි. වහන්ස, මේ දෙවෙනි ගාස්වන වාදය යැ.

තව ද අනෙකක් කියම්. වහන්ස, මෙහි එක්තරා මහජෙක් හෝ බමු-ජෙක් හෝ වැර වධා ... යම් සමාධියෙකින් සිත සමාහිත කල්හි ‘අසෝ’ තැනැ මේ නම් ඇත්තෙම්, මෙසේ වූ ගොන් ඇත්තෙම්, මෙබදු පැහැසට-හන් ඇත්තෙම්, මෙබදු ආහාර ඇත්තෙම්, මෙසේ වූ සුවිදුක් විදිනා සුල්ලෙම්, මෙනෙක් ආයු සිමා ඇත්තෙම විම්. ඒ මත එයින් සැව අසෝ තැනා උපනිම්. එහි ද මේ නම් ඇත්තෙම් ... මෙනෙක් ආයු සිමාවක් ඇත්තෙම විම්. ඒ මත එයින් සැව, මෙහි උපනිමියේ ... සංවර්ත විවර්ත කල්ප දැයක් ද, සංවර්තවිවර්ත කල්ප විස්සක් ද, සංවර්තවිවර්ත කල්ප නිසක් ද, සංවර්තවිවර්ත කල්ප සත්‍යිසක් ද සුර්වෙනිවාසය සිහි කොරේදි. හේ මෙසේ ආකාර සහිත කොට උද්දේශ සහිත කොට අනෙකවිධ සුර්වෙ-නිවාසය සිහි කොරේදි. හේ තෙමේ ලොකය (මෙසේ) නැසුණේ යැ දි ද (මෙසේ) සැදුණේ යැ දි ද අතිත කාලය ද මත දනිම් දි. ලොකය නැසෙන්නේ යැ දි ද හැදෙන්නේ යැ දි ද අනාගත කාලයන් මත දනිම් දි, ආත්මය ද ලොකය ද ගාස්වන ය, වද ය, ගිරිකුළක් සේ සිටුවන් ය, තරවැ සිටුවා තුදුකිලක් සේ තහවුරු ය. ඒ සත්පු ම මෙයින් අන් තැනාට දිවෙන්, හව-යෝග් හවයට යෙන්, මැරෙන් උපදින්. ගාස්වන වස්තුනාට සම ව ස්ථිර ව විද්‍යාමාන ම යැ”දි කියයි. වහන්ස, මේ තුන්වැනි ගාස්වනවාදය යැ. වහන්ස, මෙසේ ගාස්වනවාද තත්ත්ව ප්‍රකාශන විෂයයෙහි (භාග්‍යවතුන් වහන්දයේ) මේ අනුත්තර බව වේ.

පුබෙඩනිවාසානුසසනිජාරුදෙසනා

13. අපරා පන හතෙනා එතදැනුතකරිය, යථා හගවා ධමම. දෙසන් පුබෙඩනිවාසානුසසනිජාරුදෙනා. ඉඩ හතෙනා එකවෙවා සමණේ වා මූලියෙනා වා ආත්‍යම්ප්‍රතිඵාය -පෙ- තිරාරුප. වෙතොසමාධි. පුසන් යට්ටාසමාධිත විනෙන අනෙකවිජිත. පුබෙඩනිවාසානුසසනිජාරුදෙසයාලීද. එකමිති ජාති. ගෛව පි ජාතියා පක්ෂ පි ජාතියා දස පි ජාතියා විසමි ජාතියා නියමිති පි ජාතියා විවෘති ජාතියා විතතුලීසමිති ජාතියා පක්ෂදැසමිති ජාතියා සතමිති ජාතියා සහස්‍රමිති ජාතියා සතස්‍රමිති ජාතියා අනෙකක පි සංවචනකපෙ අනෙකක පි විවචනකපෙ අනෙකක පි සංවචනවචනකපෙ -පෙ- ඉති සාකාර. සලදාදාය. අනෙකවිජිත. පුබෙඩනිවාසානුසසනිජාරුදෙසයාලීද. පුබෙඩනිවාසානුසසනිජාරුදෙනා. පන් හතෙනා දෙවා¹ යෙස. නා සකකා ගණනාය වා සංඛානනාන් වා ආයු. සංඛාත්‍යා, අම් ව යස්මී. යස්මී. අත්‍යන්තාවේ අභින්වියුහපුබෙඩි² හොති යදි වා රුපිසු යදි වා අරුපිසු යදි වා සක්‍රැද්‍යු යදි වා අසක්‍රැද්‍යු යදි වා තොවසක්‍රැද්‍යාසයක්‍රැද්‍යු. ඉති සාකාර. සලදාදාය. අනෙකවිජිත. පුබෙඩනිවාසානුසසනිජාරුදෙසයාලීද. එතදැනුතකරිය. හතෙනා පුබෙඩනිවාසානුසසනිජාරුදෙනා.

ව්‍යුතුප්‍රාත්‍යාරුදෙසනා

14. අපරා පන හතෙනා එතදැනුතකරිය. යථා හගවා ධමම. දෙසන් සත්‍යනා. ව්‍යුතුප්‍රාත්‍යාරුදෙනා. ඉඩ හතෙනා එකවෙවා සමණේ වා මූලියෙනා වා ආත්‍යම්ප්‍රතිඵාය -පෙ- තිරාරුප. වෙතොසමාධි. පුසන් යට්ටාසමාධිත විනෙක දිබෙඩනා විසුද්ධිනා අතික්කන්නමානු-සකෙන සතෙක පසසන් වවමානෙ උපරුත්තමානෙ ඩිනෙ පැහැනෙ පුවිණෙන් දුබෙඩනෙන් දුගෙනෙ යථාකෙ යථාකෙ පිළිපෙ සතෙක පර්‍යානාත්; ඉමේ විත ගොනෙනා සත්‍ය කායදුවරිනෙනා සමන්තාගතා විවිධවරිනෙනා සමන්තාගතා මනාදුවරිනෙනා සමන්තාගතා අරියන්. උපවාදකා, මිව්‍යාදිවිධිකා මිව්‍යාදිවිධිකම්සමාදනා, තත කායසක හේද පරම්මරණා අපාය. දුගෙන්. විනිපාත. නිරය. උපවාදකා. ඉමේ වා පන ගොනෙනා, සත්‍ය කායදුවරිනෙනා සමන්තාගතා විවිධවරිනෙනා සමන්තාගතා මනාදුවරිනෙනා සමන්තාගතා අරියන්. අනුපවාදකා සම්මාදිවිධිකා සම්මාදිවිධිකම්සමාදනා, තත කායසක හේද පරම්මරණා පුගත්. සයා. ලෙළාක. උපවාදකා. ඉති දිබෙඩනා විසුද්ධිනා විසුද්ධිනා අතික්කන්නමානුසකෙන සතෙක පසසන් වවමානෙ උපරුත්තමානෙ ඩිනෙ පැහැනෙ පුවිණෙන් දුබෙඩනෙන් දුගෙනෙ යථාකෙ යථාකෙ සතෙක පර්‍යානාත්. එතදැනුතකරිය. හතෙනා සත්‍යනා. ව්‍යුතුප්‍රාත්‍යාරුදෙනා.

1. සාක්‍රාන්තා.

2. සංඛානා-PDS

3. අභින්වියුපුබෙඩි-මෝස.

පුරුවෙනිවාසානුස්මෑන් ක්‍රාණ දෙසනා

13. වහන්ස, යම්සේ භාගුවතුන් වහන්සේ පුරුවෙනිවාසානුස්මෑන් ඇන්තිජයයෙහි දහම් දෙසා ද, මේ (ඉඩ පිළිබඳ) අන් අනුත්තර බවෙකි. වහන්ස, මෙහි එක්තරා මහෙනෙක් හෝ බෙමුහෙනෙක් හෝ වැර වඩා ... යම් බඳු සමාධියෙකින් සිත සමාහිත කළේ, ... එක් රාත්‍රියක් ද රාත්‍රි දෙකක් ද රාත්‍රි තුනක් ද, රාත්‍රි සතරක් ද, රාත්‍රි පසක්ද, රාත්‍රි දශයක් ද, රාත්‍රි විස්සක් ද, රාත්‍රි තිසක් ද, රාත්‍රි සතලිසක් ද, රාත්‍රි රනාසක් ද, රාත්‍රි සියයක් ද, රාත්‍රි දහසක් ද, රාත්‍රි පියදහසක් ද, නොයෙක් සංවර්ත කළුපද, නොයෙක් විවරත කළුපද, නොයෙක් යංවරත විවරත කළුප ද සිහි කෙරෙයි. මෙසේ ආකාර සහිත කොට උද්දේශ සහිත කොට, අනෙකවිධ වූ පුරුවෙනිවාසය සිහි කරයි. වහන්ස, පිළිඳිගණනායෙන් හෝ අවිජිත මතොගණනායෙන් හෝ යම් ගෙනෙනාකුන්ගේ ආසුජය ගණින්නට නොහැක්කේ ද එසේ වූ දිරීසා-පුෂ්ක දෙවි කෙනෙක් ඇතේ. එතෙකුද වුවත් රුපී වූ හෝ අරුපී වූ හෝ සංඡී වූ හෝ අසංඡී වූ හෝ නොවහංස නාසංඡ වූ හෝ දෙවියන් අනුරෙහි යම් යම් අත්බැවික වුපු විරු වේ ද, (ඒ හැම එකකුගේ ම පුරුවෙනිවාසය භාගුවතුන් වහන්සේ දනා විදුරනා යේක.) මෙසේ ආකාර සහිත ගොට උද්දේශ සහිත කොට අනෙකවිධ වූ පුරුවෙනිවාසය සිහි කරන ගැනීම්. වහන්ස, පුරුවෙනිවාසානුස්මෑන්ඇනා විෂයයෙහි ම (භාගුවතුන් වහන්සේගේ) අනුත්තර බව යැ.

වූතුපාන ක්‍රාණ දෙසනා

14. වහන්ස, සත්වයන්ගේ ව්‍යුතුපුපසාද ඇනා විෂයයෙහි යම්සේ භාගුවතුන් වහන්සේ දහම් දෙසනා සේ ක් ද, මේ (ඉඩ ගේ) තවද අනුත්තර බවෙකි. වහන්ස, මෙහි එක්තරා මහෙනෙක් හෝ බෙමුහෙනෙක් හෝ වැර වඩා ... යම් සමාධියෙකින් සිත සමාහිත කළේ ‘බෙදයෙකා! මේ අවත් සත්වයේ කායදුෂ්චිතයෙන් සමන්විත හ, වාක් දුෂ්චිතයෙන් සමන්විත හ, මලනාසුදුෂ්චිතයෙන් සමන්විත හ, ආරයනට උපවාද කරන්නාහ, මිසදීට හ, මිථ්‍යාදාෂ්චිතික කරම සමාදනා ඇත්තාහ, ඔහු කාඩු වුන් මරණින් මතු සැපයෙන් පහ වූ විවශ ව පතිත වන ස්ථානය වූ තිරයට වන්නාහ. එතෙකුද වුවත් මේ සත්ත්ව වූකලි කාය සුවරිතයෙන් සමන්විත හ. වාක් සුවරිතයෙන් සමන්විත හ, මනා: සුවරිතයෙන් සමන්විත හ, අරුණනට උපවාද නොකරන්නේ ය. සම්දීට හ. සම්සක් ඇත්වික කරම සමාදනා ඇත්තාහ. ඔහු කාඩුන් මරණින් මතු මතා ගති ඇති ස්වර්ග ලෙස කායයට වන්නාහ’ දි මිනිපුන්ගේ දරුගනෙනාපවාරය ඉක්මු දැක්කා භැකි වූ විශුද්ධ වූ දිවැයින් මරණාසන්න වූ ද එ කෙනෙකි උපන්නාවූ ද පහත් වූ ද උසස් වූ මනා පැහැඟත් වූ ද, නොමතා පැහැඟී වූ ද, මතාගති ඇත්තා වූ ද නොමතා ගති ඇත්තාවූ ද, නම් වූ පරිදි එලැඹි සිටි සත්වයන් දහී මෙසේ මිනිපුන්ගේ දරුගනෙනාපවාරය ඉක්මු දැක්කා භැකි වූ විශුද්ධ වූ දිවැයින් මරණාසන්න වූ ද, එ කෙනෙකි උපන්නාවූ ද පහත් වූ ද, උසස් වූ ද, මතා ගති ඇත්තාවූ ද, නොමතා ගති ඇත්තාවූ ද, කම් වූ පරිදි එලැඹි සිටි සත්වයන් කි. වහන්ස, සත්වයන්ගේ වුශ්‍යක් උපපත්ති දැන්මෙහි භාගුවතුන් වහන්සේගේ මේ අනුත්තර බව වේ.

ඉදිවිධදෙසනා

15. අපරා පන භතෙනා එතදැනුතකරිය。 යටා භගවා ධමම。 දෙසෙන් ඉදිවිධාසු。 ගෛවාමා භතෙනා ඉදිවිධායෝ。¹ අන්තේ භතෙනා ඉදි යා සාසචා සලපධිකා තො අරියා'ත් වූවත්. අන්තේ භතෙනා ඉදි යා අනාසචා අනු-පධිකා අරියා'ත්. කතමා ව භතෙනා ඉදි යා සාසචා² සලපධිකා තො අරියා'ත් වූවත්? ඉඩ භතෙනා එකවෙතා සමණෙනා වා මාහමණෙනා වා ආතප්‍රමන්‍යාය -පෙ- තථාරුපා වෙතෙනාසමායි. ජ්‍යෙෂ්ඨ යටා සමාහිත විතෙනා අනෙකවිතින් ඉදිවිධා. පවත්තුහොත්: එකා පි පූත්‍රා බහුඩා ගොත්, බහුඩා පි පූත්‍රා එකා ගොත්, ආවිහාව. නිරෝහාව. නිරෝකුඩිඩි³ නිරෝපාකාර. නිරෝපධිත. අසර්ජමාතො⁴ ගව්ත් සෙයාරාපි ආකාසය. පයිවියා පි උමලුමුජනිමුජ. කාරෝත් සෙයාරාපි උදකේ, උදකේ පි අහිජමාතො ගව්ත් සෙයාරාපි පයිවියා, ආකාසය පි පලුලුබෙකා කමත් සෙයාරාපි පක්ෂී සකුණෝ. ඉමේ පි වන්දීම-සුරියෝ එව.මහානුහාවේ පාහිතා පරීමසත්. පරීමජත්ත්, යාව මූහුමලුකා පි කායෙනා වසං වෙතෙන්ති. අයා භතෙනා ඉදි යා සාසචා සලපධිකා තො අරියා ත් වූවත්.

කතමා පන භතෙනා ඉදි යා අනාසචා අනුපධිකා අරියා ත් වූවත්? ඉඩ භතෙනා හිකුවූ සම් ආකාචිත් පටිකුලේ අප්‍රවිකුල-සක්ක්දී විහරයාත්ත්, අප්‍රවිකුලසක්ක්දී තත් විහරත්. සම් ආකාචිත් අප්‍රවිකුලේ පටිකුලසක්ක්දී විහරයාත්ත්, පටිකුලසක්ක්දී තත් විහරත්. සම් ආකාචිත් පටිකුලේ ව අප්‍රවිකුලේ ව අප්‍රවිකුලසක්ක්දී විහරයාත්ත් අප්‍රවිකුලසක්ක්දී තත් විහරත්. සම් ආකාචිත් පටිකුලේ ව අප්‍රවිකුලසක්ක්දී විහරයාත්ත්, පටිකුලසක්ක්දී තත් විහරත්. සම් ආකාචිත් පටිකුලක්ඩී අප්‍රවිකුලක්ඩී තද්දයා අහිතිව්‍යේත්තා උපක්‍රීකො විහරයා. සතො සම්පාතො'ත්, උපක්‍රීකො තත් විහරත්. සම් ආකාචිත් පටිකුලක්ඩී අප්‍රවිකුලක්ඩී තද්දයා අනාසචා අනුපධිකා අරියා ත් වූවත්. එතදැනුතකරිය。 භතෙනා ඉදිවිධාසු. තං භගවා අමසසම්ජ-ජාතාතො උත්තරී. අයිකෙකුදායා. නහ්ත්, යදිජ්‍රානා. අමකුදා සමණෙනා වා මාහමණෙනා වා භගවතා හියෝ, 'හිකුදාතරා අස්‍ය යදිද. ඉදිවිධාසු.

1. ඉදිය-රා.

4. අහිජමාතො-රා.

2. ඉදියාසචා-ම්‍රස.

5. වුරියේ-ම්‍රස.

3. නිරෝක්වව-ම්‍රස.

6. පරාමසත්-පුවු

සංදේශවීධ දේශනා

15. වහන්ස, යමෙක් හාගාවත්තන් වහන්සේ සංදේශ න්‍රියා විභාගයෙහි දහම දෙයන සේක් ද, මෙය ද තිබුණේ අන් අනුත්තර බවෙකි. වහන්ස, මේ සංදේශවීධාවේ දෙදෙනෙකි. වහන්ස, යමෙක් සඳුස් යැයි දේශාරෝපණ සහිත යැයි ආරය නො චේ යැයි කියනු ලැබේ ද එසේ වූ සංදේශ යැයි අත්ත. වහන්ස, යමෙක් නිදෙස් යැයි දේශාරෝපණ සහිත යැයි ආරය නොවේ යැයි කියනු ලැබේ ද ඒ සංදේශය කවර ද? වහන්ස, මෙහි එක්තරා මහජෙක් හෝ බමුණෙක් හෝ වැර විභා... යම් සමාධියෙකින් සිත සමාජිත කළේහි නොයෙක් වැදුරුම් සංදේශ කොටස් ප්‍රත්‍යක්ෂ කොරේදි ද එසේ වූ විත්තසමාධියෙක් ස්ථරු කොරේදි. පියෙවියෙන් එකෙක් වූ හේ තෙමේ බොහෝ දෙනෙකුන් සේ පැනෙයි. බොහෝ දෙනෙකුන් සේ වැ යලි එකෙක් ම වැ පැනෙයි. පැනෙනා බවට, නො පැනෙනා බවට පැමුණෙයි. බිත්තියෙන් පිටතට ද පවුරන් පිටතට ද, පර්වතයෙන් පිටතට ද අහ-සෙහි මෙන් නො ගැටෙනුයේ යෙයි. දියෙහි මෙන් පොලුවෙහි ද ගැලීම මතු විම කොරේදි. පොලුවෙහි මෙන් නො බිඳෙන දියෙහි (දිය නොඩාදන සේ) යෙයි. පියාපත් ඇති පක්ෂීයකු සේ අහසෙහි ද පළහින් යෙයි. මෙසා මහ ඉදුමන් මෙසා මහ තෙදුති මේ සඳ තිරුන්ද අත්ලෙන් ස්ථරු කොරේදි, පිරිමධියි. බඩ ලෙවි තෙක් ම ද කයින් වශයෙහි පවත්වයි. වහන්ස, යමෙක් සඳුස් ද දේශාරෝපණ සහිත ද, ආරය යැයි කියනු නො ලැබේ ද, මේ ඒ සංදේශය යි.

වහන්ස, යමෙක් නිදෙස් යැයි දේශාරෝපණ රහිත යැයි ආරය යැයි කියනු ලැබේ ද, ඒ සංදේශය කවර ද? වහන්ස, මෙහි මහඟ තෙම පිළිකුල් දැයෙහි පිළිකුල් සංඛ්‍ය නැති වැ වෙසම් වා දි ඉදින් කුමැති ටව ද එහි පිළිකුල් සංඛ්‍ය නැති වැ වෙසයි. ඉදින් පිළිකුල් දැයෙහින් නොපිළිකුල් දැයෙහින් නො-පිළිකුල් සංඛ්‍ය ඇති වැ වෙසම් වා, දි කුමැති ටව ද එහි පිළිකුල් සංඛ්‍ය නැති වැ වෙසයි. ඉදින් පිළිකුල් දැයෙහින් නොපිළිකුල් දැයෙහින් නො-පිළිකුල් සංඛ්‍ය ඇති වැ වෙසම් වා, දි කුමැති ටව ද එහි පිළිකුල් සංඛ්‍ය නැති වැ වෙසයි. ඉදින් පිළිකුල් දැය ද නොපිළිකුල් දැය ද ඒ දෙක ඡ ද හැර පිහි ඇත්තේ තුවෙනින් දත්තේ එහි උපක්ෂක වැ වෙසම් වා දි කුමැති ටව ද, පිහි ඇත්තේ තුවෙනින් දත්තේ එහි උපක්ෂක වැ වෙසයි. වහන්ස, මේ වූ කිහි දෙස් නැති දේශාරෝපණ නැති ආරය සංදේශය යි කියනු ලැබේ. වහන්ස, සංදේශවීධාවේන් අනුමත මෙය තිරුත්තර වේ. එය හාගාවත්තන් වහන්සේ වූපල්ල ඡ වෙශයි තුවෙනින් දත්තා සේක් හෝ යම් සංදේශ විධාව්ති හාගාවත්තන් වහන්සේට විභා... බොහෝ සයින් දත්තා සේක්. යමෙක් වෙශයින් දත්තා අන් මහජෙක් හෝ බමුණෙක් හෝ යම් සංදේශ විධාව්ති හාගාවත්තන් වහන්සේට විභා... බොහෝ සයින් දත්තා යැයි කියු පුණු ටව ද, (එවුන්තෙක් නැති.) එය වූපල්ල ඡ දත්තා හාගාවත්තන් වහන්සේ විසින් තවත් වෙශයින් දත් පුණු දැයක් නැති.

16. යන්නා හතෙනා සඳහා කුලපුතෙනා පත්‍රකිඛා. ආරජ්ධවිරියෙන එමවතා පුරිසරාමෙන පුරිසවිරියෙන පුරිසපරකකමෙන පුරිසධාරගෙයා, අනුපෙනා ත්. හගවතා. නා ව් හතෙනා හගවා කාමෙසු කාමෙසුබලැකානු-යොගමනුපුතෙනා හිත්. ගම්. පොලුජ්ජ්තික්. අනාරිය. අනාස්ථ්‍යිත්, නා ව් අත්තකිලමත්‍යානුයොගමනුපුතෙනා දුක්ත්. අනාරිය. අනාස්ථ්‍යිත්, වතුනා ව් හගවා ක්‍රිඩානානා. ආහිවේතසිකානා. දිවයිඩමෙසුබවිජාරානා. තිකාමලාභී අක්විතලාභී අකසිරලාභී.

අනුයාගුණප්‍රකාශරා

සම්ව ම්. හතෙනා එව්. පුළුවෙෂයා ‘කින්නු බො ආච්චේසා සාරිපුත්‍ර, අහෝසු. අත්තමදානා. අකෙසුදු සමණ වා මාඟමණා වා හගවතා හියෝ’හිඳුනුතරා සමෙකාධියනත්? එව්. පුළුවේදා අහ්. හතෙනා තො’ත් වදෙයා.. ‘කි. පනාච්චේසා සාරිපුත්‍ර හිස්සනත් අනාගතමදානා. අකෙසුදු සමණා වා මාඟමණා වා හගවතා හියෝ’හිඳුනුතරා සමෙකාධියනත්?’ එව්. පුළුවේදා අහ්. හතෙනා ‘තො’ත් වදෙයා.. සම්ව පත් ම්. හතෙනා එව්. පුළුවෙෂයා “කින්නු බො ආච්චේසා සාරිපුත්‍ර අහෝසු. අත්තමදානා. අකෙසුදු සමණා වා මාඟමණා වා හගවතා සමසමා සමෙකාධියනත්?” එව්. පුළුවේදා අහ්. හතෙනා ‘එවතත්’වදෙයා.. ‘කි. පනාච්චේසා සාරිපුත්‍ර, හිස්සනත් අනාගතමදානා. අකෙසුදු සමණා වා මාඟමණා වා හගවතා සමසමා සමෙකාධියනත්?’ එව්. පුළුවේදා අහ්. හතෙනා ‘එවතත්’වදෙයා.. ‘කි. පනාච්චේසා සාරිපුත්‍ර අන්තර් සමණා වා මාඟමණා වා හගවතා සමසමා සමෙකාධියනත්?’ එව්. පුළුවේදා අහ්. හතෙනා ‘එවතත්’ වදෙයා.. ‘කි. පනාච්චේසා සාරිපුත්‍ර අන්තර් සමණා වා මාඟමණා වා හගවතා සමසමා සමෙකාධියනත්?’ එව්. පුළුවේදා අහ්. හතෙනා ‘එවතත්’න් වදෙයා.. සම්ව පත් ම්. හතෙනා එව්. පුළුවෙෂයා, ‘කි. පනායසා සාරිපුත්‍ර එකවට. අභිජනුරාතාත්ත්ව එකවට. නාභිජනුරාතාත්ත්ව?’න් එව්. පුළුවේදා අහ්. හතෙනා එව්. බෝකරයා. ‘සම්වඩා මෙත්. ආච්චේසා හගවතො සුත්, සම්වඩා පටිගෙහිත්: අහෝසු. අත්තමදානා. අරහතෙනා සම්මාසම්බුද්ධා මයා සමසමා සමෙකාධියනත්. සම්වඩා මෙත්. ආච්චේසා හගවතො සුත්, සම්වඩා පටිගෙහිත්: හිස්සනත් අනාගතමදානා. අරහතෙනාසම්මාසම්බුද්ධා මයා සමසමා සමෙකාධියනත්. සම්වඩා මෙත්. ආච්චේසා හගවතො සුත්. සම්වඩා පටිගෙහිත්:

16. වහන්ස, සැදුහැවත් ආරබධ විරය ඇති, ස්ථීර විරය ඇති පුරුෂ ස්ථාමය ඇති, පුරුෂ විරයය ඇති, පුරුෂ පරාකුමය ඇති පුර වහන සමර්ථ මහා පුරුෂ වූ කුල පුතක්සු විසින් යමක් ලැබේයි පුතු ද හාගාවතුන් වහන්සේ විසින් එය ලබන ලද්දේ ය. වහන්ස, හාගාවතුන් වහන්සේ හින වූ ග්‍රාම්‍ය වූ පුහුණුන් විසින් සෙවියි හැකි, ආරයයන් විසින් තො සෙවියි හැකි, අනාර්ථයන් පුක්ත වූ කාමුවල්ලිකානු යොගයෙහි තොයදුණු සේක. දු:ඩ පුක්ත වූ අනාරය වූ අනාරථ නි:ශ්‍රීත වූ ආත්මක්ල-මධ්‍ය යොගයෙහි ද තොයදුණු සේක. හාගාවතුන් වහන්සේ වූ කලි කාමාවටර සින් ඉක්මු යි, එසේ, දාජ්ට්වරුම දුබට්හාර වූ සතර ධ්‍යානයන් කැමැති සේ ලබන සුපුරු වූ සේක, නිදුකින් ඒ ලබන සුපුරු වූ සේක, මහන් සේ එය ලබන සුපුරු වූ සේක.

අනුයාගධන - ප්‍රකාරය

වහන්ස, ඉදින් ‘ඇවැන් ගාරිපුත්‍රයෙනි, සම්බෝධ විෂයයෙහි හාගාවතුන් වහන්සේට වඩා, විශිෂ්ට ඇතාය ඇති අන් මහණ කෙනෙක් හෝ ඇදේදා?’ යි ඉදින් මා විවාරන්නේ නම්, වහන්ස, එසේ විවාරන ලද මම ‘නැතැ’ යි කියන්නෙම්. ‘කිමෙක් ද ඇවැන් ගාරිපුත්‍රයෙනි, සම්බෝධයෙහි හාගාවතුන් වහන්සේට වඩා, විශිෂ්ට ඇතාය ඇති අන් මහණ කෙනෙක් හෝ බෙමුණු කෙනෙක් හෝ අනාගත කාලයෙහි වන්නාපු දැ?’ යි ඉදින් මා විවාරන්නේ නම් වහන්ස, එසේ විවාරනු ලැබූ මම ‘තො වන්නාහ’ යි කියන්නෙම්. ‘කිමෙක් ද ඇවැන් ගාරිපුත්‍රයෙනි, සම්බෝධයෙහි හාගාවතුන් වහන්සේට සම සම වූ අන් මහණ කෙනෙක් හෝ බෙමුණු සේක් දැන් ඇත් දැ?’ යි මා විවාරන්නේ නම්, වහන්ස, එසේ විවාරන ලද, මම ‘නැතැ’ යි කියන්නෙම්. වහන්ස, ‘සම්බෝධයෙහි හාගාවතුන් වහන්සේට වඩා විශිෂ්ට ඇතාය ඇති අන් මහණ කෙනෙක් හෝ බෙමුණු සේක් දැන් ඇත් දැ?’ යි ඉදින් මා විවාරන්නේ නම් වහන්ස, මෙයේ විවාරන ලද මම ‘එසේ යැ’ යි කියන්නෙම්. ‘කිමෙක් ද ඇවැන් ගාරිපුත්‍රයෙනි, සම්බෝධයෙහි හාගාවතුන් වහන්සේට සම සම වූ අන් මහණ කෙනෙක් හෝ බෙමුණු සේක් අනාගත කාලයෙහි වන්නාපු දැ?’ යි මා විවාරන්නේ නම්, එසේ විවාරනු ලැබූ මම ‘එසේ යැ’ යි කියන්නෙම්. ‘කිමෙක් ද ඇවැන් ගාරිපුත්‍රයෙනි, සම්බෝධයෙහි හාගාවතුන් වහන්සේට සම සම වූ අන් මහණ කෙනෙක් හෝ බෙමුණු සේක් අනාගත කාලයෙහි වන්නාපු දැ?’ යි මා විවාරන්නේ නම්, වහන්ස, එසේ විවාරනු ලැබූ මම ‘නැතැ’ යි කියන්නෙම්. ‘කිමෙක් ද ඇවැන් ගාරිපුත්‍රයෙනි, සම්බෝධයෙහි හාගාවතුන් වහන්සේට සම සම වූ අන් මහණ කෙනෙක් හෝ බෙමුණු සේක් අනාගත කාලයෙහි වන්නාපු දැ?’ යි මා විවාරන්නේ නම්, වහන්ස, එසේ විවාරනු ලැබූ මම ‘නැතැ’ යි කියන්නෙම්. ‘කිමෙක් ද ඇවැන් ගාරිපුත්‍රයෙනි, සම්බෝධයෙහි හාගාවතුන් වහන්සේට සම සම වූ අන් මහණ කෙනෙක් හෝ බෙමුණු සේක් අනාගත කාලයෙහි වන්නාපු දැ?’ යි මා විවාරන්නේ නම් වහන්ස, එසේ විවාරනු ලැබූ මම ‘ඇවැන්නි, “සම්බෝධයෙහි මා හා සම සම වූ රහත් සම්ම, සම්බුද්ධිරු අතිත කාලයෙහි වූහ”’ යන මෙය මා විසින් හාගාවතුන් වහන්සේගේ හමු යොගහි අසන ලද්දේ ය, හාගාවතුන් වහන්-සේ ගේ සම්මුඛයෙහි පිළිගත්නා ලද්දේය.. ‘ඇවැන්නි, සම්බෝධයෙහි මා හා සම සම වූ රහත් සම්ම, සම්බුද්ධිරු අනාගත කාලයෙහි වන්නාහ’ යි යන මෙය මා විසින් හාගාවතුන් වහන්සේ හමු යොගහිදී අසා සම්මුඛයෙහිදී පිළිගත්නා ලද්දේය.

“අවධානමෙන් අනවකාශය ය. එක්සසා ලොකඩාතුයා උදි අරහණනා සමාසම්බුද්ධා අපුරුෂ. අවරිම. උප්පැජ්ජයුෂු. නොතා. යානා. විජ්‍යත්වී” ති. එකවචාග. හගන්තා එව්. පුලුවෙකා එව්. බෝකරමානා වූත්තවාදී වෙව හගවන්තා භෞති, නා ව හගවන්තා අභුතෙනා අඩුවෙකා එමසස වානුධම්. බෝකරෝම්, නා ව කොට් සහඩම්ලකා. වාද්‍යුපාත්‍ය¹ ගාරයා. යානා. ආගවිජත්වී?ති”.

17. “තගසන්. සාරිපුත්‍ර එව්. පුලුවෙකා එව්. බෝකරමානා. වූත්තවාදී වෙව මේ භෞති නා ව ම. අභුතෙනා අඩුවෙකා එමසස වානුධම්. බෝකරෝම්, නා ව කොට් සහඩම්ලකා. වාද්‍යුපාත්‍ය ගාරයා. යානා. ආගවිජත්වී” ති.

අව්‍යුත්‍රියෙහුතාති

18. එව්. වූත්තනා ආයසම්, උදි හගවන්තා එතදෙවාවි: “අව්‍යුත්‍රිය. හගන්තා අභුත්ත. හගන්තා තරාගතසස අප්පිවිජතා, සන්නුවේතා, සලෙලුබතා, යතු හි නාම තරාගත්තා, එව්.මහිදිකෙකා, එව්.මහානුජාවී, අට ව පන නොවත්තානා. පාතුකරිසසත්. එකමෙකා. වෙටි ඉන්නා හගන්තා ධමම. අක්ක්‍යත්තින්යා පරිබාරකා අත්තනි සමනුපසසයුෂ්, තෙ තාවත්තකෙ—නොව පටාකා. පරිහරෙයුෂ්. අව්‍යුත්‍රිය. හගන්තා අභුත්ත. හගන්තා තරාගතසස අප්පිවිජතා සන්නුවේතා, සලෙලුබතා, යතු හි නාම තරාගත්තා, එව්.මහිදිකෙකා, එව්.මහානුජාවී, අට ව පන නොවත්තානා. පාතුකරිසසත්” ති.

19. “පසස බො නි. උදියි: තරාගතසස අප්පිවිජතා, සන්නුවේතා සලෙලුබතා, යතු හි නාම තරාගත්තා එව්. මහිදිකෙකා, එව්.මහානුජාවී, අට ව පන නොවත්තානා. පාතුකරිසසත්. එකමෙකා. වෙටි ඉන්නා උදි ධමම. අක්ක්‍යත්තින්යා පරිබාරකා අත්තනි සමනුපසසයුෂ්, තෙ තාවත්තකෙනොව පටාකා. පරිහරෙයුෂ්. පසස බො නි. උදියි: තරාගතසස අප්පිවිජතා සන්නුවේතා, සලෙලුබතා, යතු හි නාම තරාගත්තා එව්.මහිදිකෙකා, එව්.මහානුජාවී, අට ව පන නොවත්තානා. පාතුකරිසසත්” ති.

20. අට බො හගවා, ආයසමන්තා, සාරිපුත්‍ර ආමතනයි: “තසමානිහා නි. සාරිපුත්‍ර ඉම. ධමමපරියාය. අභික්වලා හාසෙයායායි සික්කුනා. හික්කුනීනා. උපාසකානා. උපායිකානා. යෙසම්පි හි සාරිපුත්‍ර මොසපුරිසානා. හලිසසත් තරාගත්තා කඩ්බාවා, විමන්වා, තෙසම්මිම. ³ ධමමපරියාය. සුන්වා යා තරාගත්තා කඩ්බාවා, විමන්වා සා ප්‍රේසිසසත්” ති. ඉනි හිදා ආයසම්, සාරිපුත්‍ර හගවන්තා සම්බුදා, සම්පාදන. පටවදියි. තසමා ඉමසස වෙයුකරණසස සම්පාදනයෙන්ව අධිවචනත්ති.

සම්පාදනියෙනුයා නීඩිතා. පසුවම්.

1. වාද්‍යුවාදුම්ගස
2. යෙවා—යෙවා.

3. ගෙයලය ඉම—පා. ගෙයලය ම—යා.

අැවැන්නි එක් ලෝකධානුවෙක රහන් සම්මාසම්බුද්ධිරු දේ නාමෙක් ඉදිරි පසු තො වැ එක් විවම පහළ වින්තාහ යන මෙය තො කරුණෙකක, සිදු වන්නට අවකාශ නැත්තෙක. මේ කරුණ විද්‍යාමාන තො වේ' යැ දි යන මෙය මා, විසින් හාගාවතුන් වහන්සේ හමුයෙහිදී අසා ඔබ හමුයෙහිදී පිළිගන්නා ලද්දෙකු'දි මෙසේ පවසන්නෙම්. 'වහන්ස, මෙසේ විවාරනු ලැබූ මල මෙපරිද්දෙන් එක්තරා භාෂ්තා ගකනාකු පිළිගන්නා බව පවසනුයෙම්, හාගාවතුන් වහන්සේ වද්‍ය වචන-යක් ම කියන්නෙකිම වෙමි ද? හාගාවතුන් වහන්සේට අභ්‍යන්තරයන් දෙස් තො නාගන්නෙකිම වෙමි ද? නව ලාඩුවුතුරා දහමට අනුකූල ධර්ම වූ පුරුවහාග ප්‍රතිපත්තිය පවසනුයෙම් වෙමි ද? කරුණු සහිත කිසි වාදයෙක් ගැරුණියැ පුතු තැනට පැමිණෙයි දැ?'දි (සැරිපුත් තෙරණුවේ වද්‍යහ.)

17. "ඇරිපුතුයෙනි, එසේ වී නම අසන්න. එසේ විවාරන ලදු ව යට කී සේ විසදන තෙපි මා, කී දැයක් ම කියන්නෝ වපු, මට අභ්‍යන්තරයන් දෙස් නාගන්නෝ තො වපු, ධර්මයට අනුකූල ධර්මය ද පවසන්නෝ වපු, කරුණු සහිත කිසි දු වාදයෙක් ගැරුණියැ පුතු තැනට තොපැමිණෝ'යැ දි හාගාවතුන් වහන්සේ වද්‍ය සේක. මෙසේ වද්‍ය කලු උදයි තෙරණුවේ 'වහන්ස, යම්බදු වූ තරාගතයන් වහන්සේ මෙසේ මහන් සංදේධි ඇති සේක්, මෙසේ මහන් තෙද ඇති සේක් වැඩි දු එසේ තමා හෙළි තො කරන සේක. එසේ වූ තරාගතයන් වහන්සේගේ අල්පේච්තාව, සන්තුෂ්ථ-තාව සංලේඛිතාව ආය්වරය ය, අද්භුත යැ' දි කිහි.

18. "රුදයිනි, යම්බදු තරාගතයෝ මෙසේ මහන් සංදේධි ඇත්තේ ද, මහන් තෙදුන්නෝ ද එහෙන් තමන් තො ම හෙළි කරන්නෝය. බලවු, උදයිනි, එහි තරාගතයන්ගේ අල්පේච්තාව සන්තුෂ්ථ-තාව, සංලේඛිතාව, ගකනාතරම් ආය්වරය දා උදයිනි මෙයින් එක් එක් දහමක් නමුදු අන්තොටු පිරිවැර්මෝ තමන් ගකරෙහි දක්නාපු නම එතන්තිනාම ඔහු ගකාඩි ඔමසාවා ගෙන, තුවර සිසාරා හැවිදුනාහ. උදයිනි, යම්බදු වූ තරාගතයෝ මෙසේ මහන් සංදේධි ඇත්තේ ද මහන් තෙද ඇත්තේ ද එහෙන් තමන් හෙළි තො කරන්නාහ. බලවු, උදයිනි, තරාගතයන්ගේ අල්පේච්තාව, සන්තුෂ්ථ-තාව ආය්වරය ය!."

19. හාගාවතුන් වහන්සේ මෙසේ වදුරා ඉක්බිනි සැරිපුත් තෙරන් බණවා, ඇරිපුතුයෙනි, එසේ වී නම තෙපි මේ ධර්මපර්යායය මහණුනට, මෙහෙකීයනාව, උවසුවනාව, උවසුෂියනාව එක්වන් කියවු. ඇරිපුතුයෙනි, යම් හිස් පුරුෂ ගකනාකුනට තරාගතයන් ගකරෙහි සැකයෙක් හෝ විමනි-යෙක් හෝ වන්නෝ ද, මුවනට මේ ධර්මපර්යායය ඇයිමෙන් තරාගතයන් ගකරෙහි යම් සැකයෙක් හෝ විමනියෙක් හෝ වී නම, එය ප්‍රතිඵල් වන්නෝ යැ' දි වද්‍ය සේක.

මෙසේ ම සැරිපුත් තෙරණුවේ හාගාවතුන් වහන්සේ හමුයෙහි සිය පැහැදිම දැන්වුහ. එහෙයින් මේ නිර්ගාරක සූත්‍රයට 'සම්පාදනීය' සූත්‍රය යන නම විය.

පසවතු සම්පාදනීය සූත්‍රය නිමිත් යැ.

6

පාසාදිකසුත්‍රය

1. එවෂ මේ සූත්‍රය:

එකෂ සමය හත්වා සමක්‍රුළු විහරන්, ගවඩස්ස්‍යා නාම සක්‍රාම,
තෙස් අමුවතෙන් පාසාදේ.

නිගණයනාත්පුත්‍රකාලකිරීයා

තෙන බො පන සමයෙන නිගණයා නාත්පුත්‍රකාලකිරීයා අදුනා
කාලකත්‍රා රෝත්. තස්‍ය කාලකිරීයා හින්තා නිගණයා ගැඹුදිකරුතා
හැඩිනාරුතා කළහඳුතා විවාදපන්තා අක්‍රුදුම්ක්‍රුදු. මුබසන්ති
විඛුදත්‍රා විහරන්ති “නා ස්ව. ඉම. ධමල් ධමල්විනාය. ආරානායි, අහ.
ඉම. ධමල්විනාය. ආරානාමි. ක්ව. ස්ව. ඉම. ධමල්විනාය. ආරානිස්සයි !
පිව්‍යාපට්පත්‍රකාල ක්වයි, අහමස්ම් සම්පට්පත්‍රකාල, සහිතමෙම,
අසුරිතත්‍රා, පුරු වවතීය. පව්‍යා අවව, පව්‍යා වවතීය. පුරු අවව,
අව්‍යාන්ත. තෙන විපරාවත්‍රා, ආරාපිත්‍රා තෙ වාදේ, නිගණහිත්‍රා ක්වයි
වර වාදපෘත්‍රාක්‍රිය, නිබේයේහි වා සව්‍ය පහොයි”ත්. විජිත
යෙව බො¹ මක්‍රුදු නිගණයාසු නාත්පුත්‍රකියෙසු අනුවත්තාත් යෙ පි
නිගණයාසු නාත්පුත්‍රකියෙසු සාවකා හිඟි ඔද්‍යවසතා, තෙ තෙසු
නිගණයාසු නාත්පුත්‍රකියෙසු නිකිත්තකරුපා, විරතතුපා පට්චානරුපා,
යටා තං දුරක්‍රියාත්‍ර ධමල්විනය දුරුවේදිත් අනියාතිකේ අනු-
පසමස-වත්තනිකේ අසම්පූර්ණයේදිත් හින්තුදුපෙ අපට්සරෙන්.

1. කාට්පුත්‍රකාලය.

2. විජිත යෙවෙන් - සාම්.

6

පාසාදික දිනුය

1. ම, විසින් මෙසේ අසන ලදී;

එක් සමයෙක්හි හාගාවතුන් වහන්සේ ගාක්‍රාන්තිය තෙවැනි වෙබඳූ සෑනම් යම් ගාක්‍රාන්තිය රජදරු කෙනෙක් විභූ ද, ඕවුන්ගේ අඩු වෙනෙහිටි පාසාදියෙහි වැඩි විසනා ගෝක.

එ සමයෙහි වූ කළු ඇතපුතු නිර්ගුන්ට තෙමේ පාචා තුවරෙහි දී තොටේ ද්‍රව්‍යකට පෙර කළුරිය කෙලේ වෙයි. ඔහුගේ කාලනීයායෙන් පසු තොමනා කොට කියන ලද, තොමනා කොට දන්වනලද, තොරයාණික තොටි, කෙලෙස් නිවිම පිණිස තො පවත්නා වූ සම්ස්-සම්බුද්ධ තොටිවක්ෂ විසින් ප්‍රකාශිත වූ බිඳීගිය ස්තූපය ඇති (මලාවූ ගාස්තාහු ඇති), ගාස්තාහුගේ අභාවයෙන් පිළිසරණක් තැන්තාවූ සං-තොක්හි යම්සේ විය යුතු ද, එසේ ම ඔහුගේ ආවික වූ නිවටු හෙද-හින්න වුවාහු, දේ කොටසකට බෙදී හියාහු, උපන් අරගල ඇත්තාහු උපන් කළහ ඇත්තාහු, විවාදයට බවටාහු, “තො මේ දහම් විනය තො දති, මම මේ දහම්විනය දතිමි, කිම තො මේ දහම් විනය දැනගත්තෙහි දා තො වරදවා, පිළිපන්නෙහි, මම මොනාවට පිළිපන්නෙමි. මා කී වවන අරථයුක්ත ය, තගේ වවන අරථරණිත ය. පළමුවෙන් කියැ යුත්ත තො පසු ව කියෙහි, පසු ව කියෙයුත්ත පළමුයෙන් කියෙහි. තා බොහෝ කළක් ප්‍රහුණු කළ දා මගේ වාදය නිසා පෙරලි ශියේ ය. තා මත්තෙහි මා විසින් වාදය ආරෝපිත ය. තො මා විසින් තිගන්නා ලද්දෙයි. වාදයෙන් මිදෙනු පිණිස (ලත්තර සොය සොය) හැවිදුව. ඉදින් හැක්කෙහි නාම මා නැහු වාදයෙන් මිදි ගනුවායියි උතුන් වවන තැමැති අඩයැවියෙන් එදුනාහු වෙයෙන්. ඇතපුතුයාගේ අතැවැස්සන් අතුරෙහි උතුන් මරා-ගැන්මක් මෙන් පවතී. ඇතපුතු නිර්ගුන්ටයාගේ ග්‍රෙවිනවස්තුධාරී යම් ගාසී ආවික කෙනෙක් වෙන් ද, උතුන් ඇතපුතුයාගේ අතැවැයි තිවටුන් කෙරෙහි කළකිරුණු ස්වභාවය ඇත්තාහු ආදර රහිත ස්වභාවය ඇත්තාහු, පළමු දක්වූ සත්කාර ඉරුකාර හැර පසුබැය ගිය ස්වභාවය ඇත්තාහු වෙත්.

2. අට බො වුනේ සම්ඛුද්ධීසා පාචාය වසසා වුනෝයා,¹ යෙන සාම-ගාමා යෙනායමා ආනන්ද තෙනුපසඩිකම්. උපසඩිකම්නා ආයස්‍යන්නා ආනන්ද අහිවාදේන්වා එකමන්නා නිසිදි. එකමන්නා නිසිනෙනු බො වුනේ සම්ඛුද්ධීසා ආයස්‍යන්නා ආනන්ද එතද්වාව්: නිගණෙනා හතෙන නාතපුතෙනා පාචාය අඩුනා කාලකතා. තසා කාලකිරියාය හිතෙන නිගණෙනා දෙවාකර්තා -පෙ- හිතකුපුපෙ අපහටිසරණේ'ත්: එව් වුතෙන ආයසා ආනන්ද වුන්ද සම්ඛුද්ධීසා එතද්වාව්: අත් බො ඉද ආවුසා වුන් කරාපාහනා හගවන්නා දස්සනාය. ආයාමාවුමෙනා වුන්, යෙන හගවා, තෙනුපසඩිකම්සාම. උපසඩිකම්නා හගවතා එතමන් ආරෝ-වෙස්සාමා'ත්.²

‘එව් හතෙන’ත් බො වුනේ සම්ඛුද්ධීසා ආයස්‍යනා ආනන්දසා පවත්ස්සයි. අට බො ආයසා ව ආනන්ද වුනේ ව සම්ඛුද්ධීසා යෙන හගවා තෙනුපසඩිකම්පු, උපසඩිකම්නා හගවන්නා අහිවාදේන්වා එකමන්නා නිසිදිපු. එකමන්නා නිසිනෙනු බො ආයසා ආනන්ද හගවන්නා එතද්වාව්: අයා හතෙන වුනේ සම්ඛුද්ධීසා එවමාහ: “නිගණෙනා හතෙන නාතපුතෙනා පාචාය අඩුනා කාලකතා. තසා කාලකිරියාය හිතෙන නිගණෙනා දෙවාකර්තා -පෙ- හිතකුපුපෙ අපහටිසරණේ” ත්.

අසමමා සම්බුද්ධිප්පවේදිත – ධමමවිනයා

3. “එව් ගෙතා වුන් අසමමාසම්බුද්ධිප්පවේදිත ධමමවිනයා හොති දුරක්ඩාතෙ ධමමවිනයා දුපපවේදිතෙ අනියානිකා අනුපසමස්වත්තනිකේ අසමමාසම්බුද්ධිප්පවේදිතෙ. ඉඩ වුන් සක්‍යා ව හොති අසමමාසම්බුද්ධියා, ධමමා, ව දුරක්ඩාතා දුපපවේදිතා අනියානිකා අනුපසමස්වත්තනිකා අසමමාසම්බුද්ධිප්පවේදිතා, සාචකා ව තසම්. ධමම න ධමමානුධම්පවේදිතනා විහරන් න සාම්බුද්ධිප්පනෙනා න අනුධම්වාරි, ටොකකමම ව ක්‍රමා ධමමා ව තසන්ති.

1. මසසා වුවටයා-මණසා.

2. ආරෝ-වෙස්සාමා-සායා.

2. එ කළේහි වූජ් සමනුදෙසයයෝ පාචා තුවරෙහි වස් වූපුවේ, සාමගාමයෙහි අනාද තෙරුන් කරා එලැකියෝ ය. එලැඹි ආසුජ්මන් අනාද තෙරුන් ආදරයෙන් වැද, පසෙක හිඳගත්හ. පසෙක ඩුන්නා ඩු ම වූජ් සමනුදෙසයයෝ ආසුජ්මන් අනාද තෙරුනාට ‘වහන්ස, ඇඟපුත්‍ර නිර්ප්‍රන්ට තෙමේ පාචා තුවයදී, නොබෝ කළේහි කළුරිය කෙලේ වෙයි. ඔහුගේ කාලන්තියායෙන්..... බිඳිගිය ස්තූප ඇති, පිළිසරණක් නැති සස්නොක්සි යම්පේ වියැ පුතු ද, එසේ ම ඔහු සවු නිවටහු හෙදින්නා වූවාපු, දෙකාවසකට බෙදී ගියාපු..... වෙත් යැ’ දි සැල කළුවේ ය. මෙසේ සැල කළ කළේහි අනාද තෙරුනුවේ වූන්ද සමනුදෙසයනාට ඇවැන් වූන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේ දක්නා පිළිස මෙය කරාපාහාතයෙක් (කතා පඩුරෙක්වූ) ඇත, ඇවැන් වූන්දයෙනි, එමු, භාග්‍යවතුන් වහන්සේ කරා යන්නමු. ගොසේ මේ කරුණ භාග්‍ය-වතුන් වහන්සේට සැල කරන්නමේ වෙ දු’ දි වදුලහ. ‘එසේ ය, වහන්සැ’ දි කියා ම වූන්ද සමනුදෙසයයෝ අනාද තෙරුනාට පිළිවදාන් දුන්හ.

ඉක්බිනි අනාදතෙරණුවේ ද වූන්ද සමනුදෙස ද භාග්‍යවතුන් වහන්සේ කරා එලැකියහ. එලැඹි භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැද, එක් පසෙක ඩුන්නාපු ම අනාද තෙරුනුවේ ‘වහන්ස, ඇඟපුත්‍ර නිර්ප්‍රන්ට පාචා තුවයදී කළුරිය කෙලේ යැයි, ඔහුගේ කාලන්තියායෙන්... බිඳිගිය ස්තූප ඇති, පිළිසරණක් නැති සස්නොකු යම්පේ වියැ පුතු ද, එසේ ම ඔහු සවු නිවටහු හෙදින්නා වූවාපු, දෙ ගොවසකට බෙදිගියාපු... වෙත් යැ’ දි මෙසේ මේ වූන්ද සමනුදෙසයයෝ කියනි’ දි මේ පවත් සැල කළහ.

3. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදුල සේක: “වූන්දයෙනි, තොමනා ගොට කියන ලද, තොමනා ගොට දන්වන ලද, තොරුයා-කික තොවු, කෙලෙස් නිවීම පිළිස තො පවත්නාපු, අසම්පක්සම්බුද්-ධියක්පු විසින් ප්‍රකාශිත වූ සස්නොක්සි මෙය මෙසේ ම වෙයි. වූන්දයෙනි, මෙහි ගාසනා තෙමේ සම්ස්සම්බුද්ධත් තො වෙ ද, ධර්මයන් තො මනා ගොට දෙසන ලද ද, තොමනා ගොට දන්වන ලද ද, අගෙනුරුයා-කික ද, කෙලෙස් සංසිදිම පිළිස තො පවත්නේ ද, අසම්පක්-සම්බුද්ධයක්පු විසින් ප්‍රකාශිත ද, ප්‍රාවික තෙමේන් ඒ දහමි ධර්මානු-ධර්මප්‍රතිපත්තා වැ, නියි පිළිවෙන්සි පිළිපත් වැ අනුධර්මවාරි වැ තො වෙයෙකි. සේ ඒ ධර්මයන් ඉවතට පැන පැන පවතී.

සො එවමස වවතීයා, “තස්ස තේ ආවුරුදා ලාභා, තස්ස තේ කුලඩි, සහා ව තේ අසමාසම්බුද්ධිය ධිමෙමා, ව දුරක්ෂාත්‍යා දුරක්ෂාත්‍යා අනියානිකා අනුපසමස්වනානිකා අසමාසම්බුද්ධිපාලවේදිත්‍යා, සහු තස්මී ධිමෙමා, ධිමෙමා න ධිමානුධමමපට්පනෙකා විහරසි න සාම්විපට්පනෙකා න අනුධමමවාරි, ටොකුම් ව තමහා ධිමෙමා වනානසි”ත්. ඉති ගො වූන් සහා පි තත් ගාරයෙකා, ධිමෙමා පි තත් ගාරයෙකා, සාවකා ව තත් එව්. පාසාදාසො. ගො ගො වූන් එවරුපා සාවකා එව්. වදෙයා “එතායසා, තරා පට්පර්තු යතා තේ සහාරා ධිමෙමා දෙසිලතා පක්ෂුනෙකා”ත්, ගො ව ත්. සමාදරත්නි යක්දී සමාදරත්නි ගො ව සමාදරත්නි තර්තාය පට්පර්ත්ති, සැක්ම තේ බහු අප්පුක්දා. පසවත්. ත්. කිස්ස ගෙතු? එව්. ගොත් වූන් ගොත් දුරක්ෂාත්‍ය ධිමෙමානුධමමපට්පනෙකා අනුධමමවාරි, සමාදය ත්. ධිමෙමා වනානසි. ගො එවමස වවතීයා “තස්ස තේ ආවුරුදා අලාභා, තස්ස තේ කුලඩි, සහා ව තේ අසමාසම්බුද්ධිය ධිමෙමා, ව දුරක්ෂාත්‍යා දුරක්ෂාත්‍යා අනියානිකා අනුපසමස්වනානිකා අසමාසම්බුද්ධිපාලවේදිත්‍යා, සහු තස්මී ධිමෙමා, ධිමෙමා න ධිමානුධමමපට්පනෙකා අනුධමමවාරි, සාම්විපට්පනෙකා අනුධමමවාරි, සමාදය ත්. ධිමෙමා වනානසි”ත්.

4. ඉඩ පන වූන් සහා ව ගොත් අසමාසම්බුද්ධිය, ධිමෙමා ව දුරක්ෂාත්‍යා දුරක්ෂාත්‍යා අනියානිකා අනුපසමස්වනානිකා අසමා-සම්බුද්ධිපාලවේදිත්‍යා, සාවකා ව තත්. ධිමෙමා ධිමානුධමමපට්පනෙකා විහරත්නි සාම්විපට්පනෙකා අනුධමමවාරි, සමාදය ත්. ධිමෙමා. ගො එවමස වවතීයා “තස්ස තේ ආවුරුදා අලාභා, තස්ස තේ කුලඩි, සහා ව තේ අසමාසම්බුද්ධිය ධිමෙමා, ව දුරක්ෂාත්‍යා දුරක්ෂාත්‍යා අනියානිකා අනුපසමස්වනානිකා අසමාසම්බුද්ධිපාලවේදිත්‍යා, සහු තස්මී ධිමෙමා, ධිමෙමා න ධිමානුධමමපට්පනෙකා පට්පර්ත්ති, සාම්විපට්පනෙකා අනුධමමවාරි, සමාදය ත්. ධිමෙමා වනානසි. ගො එවමස වවතීයා “තස්ස තේ ආවුරුදා අලාභා, තස්ස තේ කුලඩි, සහා ව තේ අසමාසම්බුද්ධිය ධිමෙමා, ව දුරක්ෂාත්‍යා දුරක්ෂාත්‍යා අනියානිකා අනුපසමස්වනානිකා අසමාසම්බුද්ධිපාලවේදිත්‍යා, සහු තස්මී ධිමෙමා, ධිමෙමා න ධිමානුධමමපට්පනෙකා පට්පර්ත්ති, සාම්විපට්පනෙකා අනුධමමවාරි, සමාදය ත්. ධිමෙමා වනානසි”ත්.

ඉති ගො වූන් සන්ධි තත් ගාරයෙකා, ධිමෙමා පි තත් ගාරයෙකා, සාවකා පි තත් එව්. ගාරයෙකා. ගො ගො වූන් එවරුපා සාවකා එව්. වදෙයා. “අද්ධියසා, කුයපට්පනෙකා කුයමාරාදේ සහති”ත්, ගො ව පසංසනි යක්දී පසංසනි ගො ව පසංසනි ගීයානාගසාමනෙකා පිරියා. ආරහති සැක්ම තේ බහු අප්පුක්දා. පසවත්. ත්. කිස්ස ගෙතු? එව්. ගොත්. වූන් ගොත් දුරක්ෂාත්‍යා ධිමෙමානුධමමපට්පනෙකා අනියානිකා අනුපසමස්වනානිකා අසමාසම්බුද්ධිපාලවේදිත්‍යා.

‘අුවැන්නි, ඒ තොපට මේ ධරමානුධර්මප්‍රතිපත්ති ආදීපු ලාඟයෝ ය, ඒ තොප විසින් මිනිසන් බව ද මොනොවට ලදුයෙය ය. තොප ගේ ගාස්තා ද අසම්‍යක්සම්බුද්ධ ය, තොපගේ ධර්මය ද දුරාච්චාත ය, දුෂ්ප්‍රවේදිත ය, අමෙනාර්යාණික ය, ව්‍යුප්පාමය පිණිස නො පවත්නේය, අසම්‍යක්සම්බුද්ධයක්පු විසින් ප්‍රකාශිත ය. තෙපින් ඒ ධළීයෙහි ධීම්ප්‍රධානුධර්මප්‍රතිපත්ති වැනි නො වසු. නිසි පිළිවෙන්හි නො, පිළිපත්න්නැඩු අනුධිම්වාරි නො වු. ඒ දහමින් ‘ඉවතට පැනා පවතිපු’ යැයි හේ තෙම මෙසේ කියැ පුණු වන්නේ ය, (ඛුවට මෙහේ කියැ පුණු ය). වුන්දයෙනි, මෙසේ එහි ගාස්තා ද ඒකාන්තයෙන් ගරහා ලබනු පුදුසු ය, එහි ධර්මය ද ගරහා ලැබියැ පුණු ය. එහි ප්‍රාවික තෙමේ ම මෙසේ පැසැසුපුම් ලැබියැ පුණු ය. වුන්දයෙනි, යමෙක් වූ කළී මෙබදු සවිවක්ෂට, ‘ආපුණ්මත් තෙමේ ඒ වා යම් සේ තාගේ ගාස්තාපු විසින් දහම් දෙසන ලද ද, පනවන ලද ද එසේ පිළිපදී ව’ යි මෙසේ කියන්නේ ද, යමෙකුත් එය සමාදන් කරවා ද, යමෙකුත් සමාදන් කරවා ද (යමකු ලව, ග්‍රැව්‍ය ද), යමෙකුත් සමාදන් කරවා ද ලදුයෙයා එය පුරාලනු පිණිස පිළිපදී ද, ඒ සියල්ලෝ බොහෝ අකුසල් රස් කෙරෙන්. ඒ කවර හෙයිනා? යන්: වුන්දයෙනි, නො, මනා කොට කියන ලද, නො, මනා කොට දන්වන ලද, අමෙනාර්යාණික වූ, කෙලෙස් නිවීම පිණිස නො පවත්නා වූ අසම්‍යක්සම්බුද්ධයක්පු විසින් ප්‍රකාශිත වූ සය්නොක්හි මෙය මෙසේ ම වෙයි. ඒ හෙයිනි.

4. වුන්දයෙනි, මහි (එක්තරා) ගාස්තාවරයෙක් වනාහි අසම්‍යක්සම්බුද්ධයි ද වෙයි. ධර්මය ද නොමනා කොට කියන ලද්දේද, නොමනා කොට දන්වන ලද්දේද, අමෙනාර්යාණික ද, ගෙලෙස් නිවීම පිණිස නො පවත්නේද, අසම්‍යක්සම්බුද්ධයක්පු විසින් ප්‍රකාශිත ද වෙයි. ඒ දහමි ප්‍රාවිකයා ද ධරමානුධර්මප්‍රතිපත්ති වැනි, නිසි පිළිවෙන්හි පිළිපත්තෙක් වැනි, අනුධර්මවාරි වැනි වෙසේයි, ඒ දහම් සමාදන් කොට ගෙන පවතී. ‘අුවැන්නි, ඒ තොපට අලාභ ය, ඒ තොප විසින් මිනිස්බව නපුරු කොට ලබන ලද්දෙකි. තොපගේ ගාස්තා ද අසම්‍යක්සම්බුද්ධ ය, (තොප ගේ) ධර්මය ද නොමනා කොට කියන ලද්දේ ය, නොමනා කොට දන්වන ලද්දේ ය, අමෙනාර්යාණික ය, කෙලෙස් නිවීම පිණිස නො පවත්නෙක, අසම්‍යක්සම්බුද්ධයක්පු විසින් ප්‍රකාශිත ය, තෙපි ද ඒ දහමි ධරමානුධර්ම ප්‍රතිපත්ති වැනි නිසි පිළිවෙන්හි පිළිපත්තෙක් වැනි අනුධර්මවාරි වැනි වසු. ඒ ධර්මය සමාදන් කොට ගෙන වසු’ යැයි, මෙසේ ඒ ප්‍රාවික තෙමේ කියැ පුණු වන්නේය.

වුන්දයෙනි මෙසේ ම එහි ගාස්තා ද ගැරපුම් ලැබියැ පුණු ය. එහි ධීම් ය ද ගැරපුම් ලැබියැ පුණු ය, එහි ප්‍රාවිකයා ද මෙසේ ගැරපුම් ලැබියැ පුණු ය. වුන්දයෙනි, යමෙක් වනාහි එබදු ප්‍රාවිකයකුට ‘ආපුණ්මත් තෙමේ ඒ කාන්තායෙන්නානායප්‍රතිපත්ති ය, නානායය (මුක්තිය ලබන පිළිවෙත) ධම්පුණු කරන්නේ ය’ යැයි මෙසේ කියන්නේ ද යමෙක් එසේ පසසන්නේද, යමෙක් පු පසසන්නේද, යමෙක් පසසන්නා ලදුයෙයා බොහෝ රස් වැර වඩා, ද ඒ සියල්ලෝ ම බොහෝ පවා රස් කෙරෙන්, ඒ කවර හෙයිනා යන්: වුන්දයෙනි, නො, මනා කොට කියන ලද, නො, මනා කොට පවසන ලද, තොනාර්යාණික නොවූ, ගෙලෙස් නිවීම පිණිස නොපවත්නා වූ, අසම්‍යක්සම්බුද්ධයක්පු විසින් ප්‍රකාශිත වූ සය්නොක මෙය මෙසේ ම වෙයි, ඒ හෙයිනි.

සම්බාදුමූලිඩිපැවෙදිත — ධමම්විනායා

5. ඉඩ පන වූන්ද සහ්යා ව හොති සම්බාදුමූලිඩියා, ධමම්, ව සට්ටාකඩ්ඩාතො සුප්පාවෙදිතො නියෝගතිකො උපසමස්චක්‍රතිකො, සම්බාදුමූලිඩිපැවෙදිතො, සාචකො, ව තස්මී. ධමම් න ධමමානුධම්පටිපැනෙනා විහරති න සාම්බාදුමූලිඩිතො න අනුධම්වාරී, වොකකම ව තමහා ධමම්, වත්තනි. සේ, එවමසා වවත්තියා. “තසා තේ ආවුසේ, අලාභා, තසා තේ දුලඳියා, සහ්යා ව තේ සම්බාදුමූලිඩියා, ධමම්, ව සට්ටාකඩ්ඩාතො සුප්පාවෙදිතො නියෝගතිකො උපසමස්චක්‍රතිකො, සම්බාදුමූලිඩිපැවෙදිතො, ක්‍රික්‍රි තස්මී. ධමම් න ධමමානුධම්පටිපැනෙනා විහරයි න සාම්බාදුමූලිඩිතො න අනුධම්වාරී, වොකකම ව තමහා ධමම්, වත්තනියි” නි. ඉති බො වූන්ද සහ්යා පි තත් පාසාසේ, ධමම්, පි තත් පාසාසේ, සාචකො, ව තත් එව් ගාරයෝ, යො බො, වූන්ද එවරුප් සාචක් එව් වදෙයා “එතායසා තරා පටිපර්ජනු යරා තෙ සහ්යාරා ධමම්, දෙයිතො පක්කදුතතා” නි. යො ව සමාදපත්‍ර ය. ව සම්බාදපත්‍ර යො ව සම්බාදපිතො තරාතනාය පටිපර්ජත්‍රති, සැබේ තේ බසු. සුක්කදු. පසවත්ති. ත. කිසා හොතු? එව් හොත්. වූන්ද හොති සට්ටාකඩ්ඩාතො ධමම්විනායා සුප්පාවෙදිතො නියෝගතිකො උපසමස්චක්‍රතිකො සම්බාදුමූලිඩිපැවෙදිතො.

6. ඉඩ පන වූන්ද සහ්යා ව හොති සම්බාදුමූලිඩියා, ධමම්, ව සට්ටාකඩ්ඩාතො සුප්පාවෙදිතො නියෝගතිකො උපසමස්චක්‍රතිකො, සම්බාදුමූලිඩිපැවෙදිතො, සාචකො, ව තස්මී. ධමම් ධමමානුධම්පටිපැනෙනා විහරති, සාම්බාදුමූලිඩිතො අනුධම්වාරී, සමාදය ත. ධමම්. වත්තනි, සේ, එවමසා වවත්තියා: තසා තේ ආවුසේ ලාභා, තසා තේ දුලඳියා, සහ්යා, ව තේ සම්බාදුමූලිඩියා, ධමම්, ව සට්ටාකඩ්ඩාතො සුප්පාවෙදිතො නියෝගතිකො උපසමස්චක්‍රතිකො, සම්බාදුමූලිඩිපැවෙදිතො, ක්‍රික්‍රි තස්මී. ධමම් ධමමානුධම්පටිපැනෙනා විහරයි, සාම්බාදුමූලිඩිතො අනුධම්වාරී, සමාදය ත. ධමම්. වත්තනියි” නි. ඉති බො වූන්ද සහ්යා පි තත් පාසාසේ, සාචකො, පි තත් පාසාසේ, ධමම්, පි තත් එව් පාසාගේ.

5. වුන්දයෙනි, මෙහි ගාස්තා තෙමෙන් සම්බක්ෂණම්ඩ්ඩ වේ ද, ධර්මයන් මොනාවට කියන ලද්දේ, මොනාවට දන්වන ලද්දේ, තෙනෑරයාණික වූයේ, කෙලෙස් නිවිම පිණිස පවත්නේ සම්බක්ෂණම්ඩ්ඩ බයක්සු විසින් ප්‍රකාශිත වූයේ වේ ද, ආවකාශය වනාහි ඒ දහමෙහි ධර්මානුධර්මපත්න තො වූයේ, නිසි පිළිවෙතට තොපිළිපත්නේ, අනුධර්මවාරි තොවූයේ වෙසේ ද, ඒ ඒ පිළිවෙතින් පිටත පැන පැන වෙසයයි ද, හේ තෙමලේ මෙසේ කියු යුතු වන්නේ ය: ‘අැවැත්ති, ඒ තොපට අලාභ ය, ඒ තොප විසින් මිනිස්බව නපුරු කොට ලද්දේ ය. තොපගේ ගාස්තා ද සම්බක්ෂණම්ඩ්ඩ ය, ධර්මය ද මොනාවට කියන ලද්දේ ය, මොනාවට දනාවන ලද්දේ ය, තෙනෑරයාණික ය, කෙලෙස් නිවිම පිණිස පවත්නේ ය, සම්බක්ෂණම්ඩ්ඩයක්සු විසින් ප්‍රකාශිත ය. එහෙන් තෙපි ඒ ධර්මයෙහි ධර්මානුධර්මපත්න තො වැ, නිසි පිළිවෙත්හි පිළිපත්නේක් තො වැ, අනුධර්මවාරි තො වැ වෙසෙවු. ඒ ධර්මයෙන් පිටත පැන පැන පවත්සු’ යැයි (මෙසේ හේ තෙම දෙසේ නැගියු යුතු වන්නේ ය. වුන්දයෙනි, මෙසේ එහි ගාස්තා ද පැසැයිය යුත්නේ ය, එහෙන් එහි ආවකාශය මෙසේ ගැරියියු යුත්නේ ය. වුන්දයෙනි, යමෙක් වනාහි මෙබදු ආවකාශයකුට ‘ආපුණ්ඩ් පු එන් වා, යම සේ තොපගේ ගාස්තාපු විසින් දහම දෙසානා ලද පණවන ලද ද, එසේ පිළිපදින් වයි මෙසේ කියු යුතු වන්නේ ය. එහි යමෙකුත් සමාධන් කරවා ද, යමක්සුත් සමාධන් කරවා ද, යමෙකුත් සමාධන් කරවන ලදුයේ, එය පුරුණ පිණිස පිළිපදී ද ඒ සියල්ලෝ ම බොහෝ පින් රස් කෙරෙන්, ඒ කටර හෙයින්? යන්: වුන්දයෙනි, මොනාවට කියන ලද, මොනාවට දන්වන ලද, තෙනෑරයාණික වූ, කෙලෙස් නිවිම පිණිස පවත්නාවූ, සම්බක්ෂණම්ඩ්ඩයක්සු විසින් ප්‍රකාශිත වූ සස්නොක්සි මෙය මෙසේ ම වෙයි. එ හෙයිනි.

6. වුන්දයෙනි, මෙහි වනාහි ගාස්තා තෙමෙන් සම්බක්ෂණම්ඩ්ඩ වේ ද, ධර්මයන් මොනාවට කියන ලද්දේ, මොනාවට දන්වන ලද්දේ, තෙනෑරයාණික වූයේ, කෙලෙස් නිවිම පිණිස පවත්නේ, සම්බක්ෂණම්ඩ්ඩ යක්සු විසින් ප්‍රවිසන ලද්දේ වේ ද, ආවකාශ තෙමෙන් ද ඒ දහමිහි ධර්මානුධර්මපත්න වැ, නිසි පිළිවෙත්හි පිළිපත්නේක් වැ, අනුධර්මවාරි වැ, වෙසෙන් ද ධර්මය පිවත්නේ ද, එහෙන් මෙසේ කියු යුතු වන්නේ ය: ‘අැවැත්ති, ඒ තොපට උභ ය, ඒ තොප එහිසින් මිනිස් බව මොනාවට ලද්දේ ය, තොපගේ ගාස්තා ද සම්බක්ෂණම්ඩ්ඩ ය, ධර්මයන් සවාච්චන ද සුපුවේදා ද තෙනෑරයාණික ද, කෙලෙස් නිවිම පිණිස පවත්නේ ද, සම්බක්ෂණම්ඩ්ඩයක්සු ද වෙයි. තොපින් ඒ ධර්මයෙහි ධර්මානුධර්මපත්න වැ, නිසි පිළිවෙතට පිළිපත්නේ වැ, අනුධර්මවාරි වැ, ආවකාශය යුතුවින්නේ ය). වුන්දයෙනි, මෙසේ ම එහි ගාස්තා ද පැසැයියු යුත්නේ ය, එහි ධර්මය ද පැසැයියු යුත්නේ ය, එහි ආවකාශය තෙමෙන් ද පැසැයියු යුත්නේ ය.

යො බො වූන්ද එවරුප් සාචක් එව්. විදෙයා “අදියායසම් කුයරටි-පනෙනා කුයමාරාආධිසකන්”න්, යො ව පස්සන් යෝ ව පස්සන්, යො ව පස්සිගෙනා හියෙනාසාමක්සාය එරියා ආරහන්, සබඳ තන බහු පුණුදු-පසවහන්. තා කිසා හෙතු? එව්. හෙත් වූන්ද රොන් සාක්ෂාත් ධම්-විනාය සුපාවේදීන නියුත්තිකා උපසමස්-වත්තන්කා සම්මාසම්බුද්ධිපා-වේදීනා.

සාචකානුතාපකරා සතුපුකාලකිරියා

7. ඉඩ පන වූන්ද සත්‍ය ව ලොකේ උද්‍යාදී අරහා සම්මාසම්බුද්ධී, ධම්මා, ව සාක්ෂාත් තා සුපාවේදීනා නියුත්තිකා උපසමස්-වත්තන්කා, සම්මාසම්බුද්ධිපාවේදීනා, අවිස්කුරිතන්‍යා වසක හොත්ති සාචකා සඳුම්මෙන න ව නොසා කෙවලපරිපූර් මූහුණවියා ආවිකන්. හොති උත්තුන්තිකත්. සබඳවහාපදාකත්. සපාරිහිරකත්. යාච දෙව්මනුදෙසකහි සුපාකායිත්, අට නොසා සතුපුත්තා අත්තරධානා. හොති. එවරුපා බො වූන්ද සත්‍ය සාචකානා. කාල්. කගනා ආනුත්ථය හොති. තා කිසා හෙතු? සත්‍ය ව නො ලොකේ උද්‍යාදී අරහා. සම්මාසම්බුද්ධී, ධම්මා, ව සාක්ෂාත් තා සුපාවේදීනා නියුත්තිකා උපසමස්-වත්තන්කා, සම්මාසම්බුද්ධිපාවේදීනා. අවිස්කුරිතන්‍යා වමහ සඳුම්මෙන, න ව නො කෙවලපරිපූර් මූහුණවියා ආවිකන්. හොති උත්තුන්තිකත්. සබඳවහාපදාකත්. සපාරිහිරකත්. යාච දෙව්මනුදෙසකහි සුපාකායිත්, අට නො සතුපුත්තා අත්තරධානා. හොති”න්. එවරුපා බො වූන්ද සත්‍ය සාචකානා. කාලකගනා ආනුත්ථය හොති.

වුන්දයෙනි, යමෙක් වනාහි මෙබදු ආචකයකුට ‘ඒකාන්තයෙන් ආසුෂ්මත්පු ව්‍යක්තිමාර්ගයට පිළිපත්තෙන් ය, තාක්‍ය ධර්මය සපුරාලන්තෙන් යැ’යි මෙසේ කියන්තේ ද, යමෙකුත් මෙසේ පසස්තේ ද, යමෙක්පුත් පසස්තේ ද, යමෙක් පසස්තා ලද්දේත් බොහෝ හෙයින් වැර වඩින්තේ ද, ඒ සියල්ලෝ බොහෝ පින් යේ කරන්නාය. ඒ කවර හෙයිනා? යන්: වුන්දයෙනි, මොනේවට කියන ලද මොනේවට දත්තින ලද, තෙනරෙකු-කික වූ, කෙලෙසේ නිවිම පිණිස පවත්නාවූ, සම්සක්සම්බුද්ධයක්පු වියින් ප්‍රකාශිත වූ සසනෙහි මෙය මෙසේ ම ය. ඒ හෙයිනි.

7. වුන්දයෙනි, මෙහි වූ කළී අරහත් වූ සම්සක්සම්බුද්ධ වූ ගාස්තා ද ලොවැ උපත්තේ ය. ධර්මය ද ස්වාධ්‍යාත ය, සුපුවේදිත ය, තෙනරෙකු-කික ය, ක්ලෙංසෑපගමය පිණිස පවත්තේ ය, සම්සක්සම්බුද්ධයක්-පු වියින් ප්‍රකාශිත ය, ඔහු ගේ ආචකයේ සද්ධර්මයෙහි අවබොධ කරවන ලද අරථ ඇත්තේ තො වෙත් ද, හැම සැටියෙන් පිරිපුන් වූ සපුන් බඩසර තිවුනට හෙළි කරන ලද්දේ ප්‍රකට කරන ලද්දේ සියලු ගාසනාර්ථයන් එකට කැටි කොට දක්වන ලද්දේ. සසර දැක් දුරුලිමෙහි ප්‍රයෝගනාටත් සේ කොට දෙසන ලද්දේ, දෙවලොව පටන් කොට මිනිසලොව තෙක් සියලු තන්හි මොනේවට ප්‍රකාශ කරන ලද්දේ තො වේ ද, ඒ ක්ලේහි තිවුන්ගේ ගාස්තාපුගේ පිරිනිවිම වේ ද, වුන්දයෙනි, මෙබදු වූ ගාස්තා තෙමේ කුලුරිය කෙලේ ආචකයනාට අනුතාපකර (පසුතැවිල්ල ඇති කරනුයේ) වෙයි. ඒ කවර හෙයිනා? යන්: ‘අරහත් සම්සක්සම්බුද්ධ වූ අපගේ ගාස්තා තෙමේ ලොවැ පහළ විය, ධර්මය ස්වාධ්‍යාත ද සුපුවේදිත ද තෙනරෙකු-කික ද ක්ලෙංසෑප-ගමය පිණිස පවත්තේ ද, සම්සක්සම්බුද්ධයක්පු වියින් ප්‍රකාශිත ද විය. එහෙත් අපි ඒ සද්ධර්මයෙහි අවබොධ තො කරවන ලද අරථ ඇත්තේ විමහ, කෙවලපරිපුරණ වූ ගාසන මූහ්මටරියය අපට තො ම හෙළි කරන ලද්දේ වෙයි, තො ම ප්‍රකට කරන ලද්දේ වෙයි, සියලු ගාසනාර්ථයන් එකට කැටි කොට තො දක්වන ලද්දේ වෙයි. දැක් දුරු ලිමෙහි ප්‍රයෝග-නාටත් සේ කොට තො දෙසන ලද්දේ වෙයි, සියලු දෙවිනිපුන් අනුරෝධ මැනවින් ප්‍රකාශ කරන ලද්දේ තො වෙයි. එතෙකදු වුවත් අපේ ගාස්තාපු ගේ අන්තර්ධිනය වී යැයි තිවුනට පසුතැවිල්ල වෙයි. වුන්දයෙනි, මෙබදු වූ ගාස්තා තෙමේ කුලුරිය කෙලේ ආචකයනාට පසු-කැවිල්ල ඇති කරන්තේ වෙයි.

සාචකානා අනාභුතපා, සන්දුර්කාලක්වීමා

8. ඉඩ පන වූන්ද සහ්‍යා ව ලොකේ උදපාදී අරහා සම්බාධිතුම්‍යා, ධිමෙමා ව සාක්ෂිවාත්‍යා පුරුෂවේදිනෙහා, නියෝතිකෙකා උපසමස්වත්තාත්‍යා හොඳු සාචකා සඳහාමෙම සම්බාධිතුම්‍යා පිශ්චුපිතන්‍යා වසා හොඳු සාචකා සඳහාමෙම සෙවිලක්ෂ්‍ය තෙසා පරිපුරු මූහුමට්ටියා. ආවිකතා හොත් උත්තාත්‍යා සඳහාම්බාහුපදාක්තා සහාරීමා ප්‍රතිඵල්ල තෙසා පරිපුරු මූහුමට්ටියා. ආවිකතා හොත් උත්තාත්‍යා සඳහාම්බාහුපදාක්තා සහාරීමා ප්‍රතිඵල්ල තෙසා පරිපුරු මූහුමට්ටියා. ආවිකතා හොත් එවරුපා බෙං වූන්ද සහ්‍යා සාචකානා කාලකෙනා අනාභුතපා, හොත්. ත. කිසා හෙතු? සහ්‍යා ව නො ලොකේ උදපාදී අරහා සම්බාධිතුම්‍යා, ධිමෙමා ව සාක්ෂිවාත්‍යා පුරුෂවේදිනෙහා නියෝතිකෙකා උපසමස්වත්තාත්‍යා සම්බාධිතුම්‍යා පිශ්චුපිතන්‍යා වමහා සඳහාමෙම, සෙවිලක්ෂ්‍ය තෙවා පරිපුරු මූහුමට්ටියා. ආවිකතා හොත් උත්තාත්‍යා සඳහාම්බාහුපදාක්තා සහාරීමා ප්‍රතිඵල්ල තෙවා පිශ්චුපිතන්‍යා, අට තෙවා සන්දුර්කානා අනාභුතපා, හොත් 'නි. එවරුපා බෙං වූන්ද සහ්‍යා සාචකානා කාලකෙනා අනාභුතපා හොත්.

මූහුමට්ටියාපරිපුරුනාදී කරා

9. එනෙහි වේ පි වූන්ද අභිජනී සම්බාහුගතා මූහුමට්ටියා. හොත්, තෙවා ව බෙං සහ්‍යා ව හොත් ටේරෝ රත්තාක්ෂ්‍ය විරපඩඩිනෙහා අදුඟගත්තා වයෝ අනුපාතෙනා, එව්. ත. මූහුමට්ටියා අපරිපුරු හොත් තෙනාමඩිනා. යගනා ව බෙං වූන්ද එනෙහි වේ පි අභිජනී සම්බාහුගතා මූහු-මට්ටියා. හොත් සහ්‍යා ව හොත් ටේරෝ රත්තාක්ෂ්‍ය විරපඩඩිනෙහා අදුඟගත්තා වයෝ අනුපාතෙනා, එව්. ත. මූහුමට්ටියා පරිපුරු හොත් තෙනාමඩිනා.

එනෙහි වේ පි වූන්ද අභිජනී සම්බාහුගතා මූහුමට්ටියා. හොත්, සහ්‍යා ව හොත් ටේරෝ රත්තාක්ෂ්‍ය විරපඩඩිනෙහා අදුඟගත්තා වයෝ අනුපාතෙනා, තෙවා ව බිසා ටේරෝ සික්කු සාචකා හොත්ත් වියකා විනිනා විසාරු පත්‍රයෙයාගස්සීමා, අල. සමස්කානු. සඳහාමෙම, අල. උරෘත්තා පර්‍යවාදා සහ ධිමෙම පුනිගුහ්තා නිශාහෙනා සහාරීමාරියා. ධිමෙම දෙසෙනු, එව්. ත. මූහුමට්ටියා අපරිපුරු හොත් තෙනාමඩිනා.

8. වූන්දයෙනි, මෙහි වනාඩි අර්හන් සම්බක්සම්බුද්ධ වූ ගාස්තා තෙමේ ලොවැ පහළ විය. තෙනෑරයාණික වූ, කෙලෙස් නිවිම පිණිස පවත්නාවූ ධර්මය ද මොනොවට විදරන ලද්දේ වෙයි. සම්බක්සම්බුද්ධයක් සු විසින් ප්‍රකාශිත ද වෙයි. ඔහුගේ ආචකයෝ ද සද්ධර්මයෙහි අවබාධ කරවන ලද අරථ ඇත්තෙක් වෙත්. ඔවුනට කෙවල පරිපුරුණ ගාසන මූහ්මලවරයය ද හෙළි කරන ලද්දේ, ප්‍රකට කරන ලද්දේ, පියලු ගාසනාරථයන් එකට කැඳී කොට දක්වන ලද්දේ, දුක් බැහැරුමේහි ප්‍රයෝගනාවන් කොට දෙසන ලද්දේ, දෙවිම්නිසුන් තාක් මොනොවට ප්‍රකාශ කරණ ලද්දේ වෙයි. එකල්හි ඔවුන්ගේ ගාස්තාභුගේ අන්තර්ධානය වෙයි. වූන්දයෙනි; මෙබදු වූ ගාස්තා තෙමේ කළුරිය කළේ ආචකයනට අනුතාප කර නො වෙයි. ඒ කටයුතු හෙයි? ‘අර්හන් සම්බක්සම්බුද්ධ වූ අපගේ ගාස්තා තෙමේ ලොව පහළ විය, තෙනෑරයාණික වූ කෙලෙස් නිවිම පිණිස පවත්නාවූ, ධර්මය ද මොනොවට විදරන ලද්දේ ද මොනොවට දත්තවන ලද්දේ ද වෙයි, සම්බක්සම්බුද්ධයක්-සු විසින් ප්‍රකාශිත ද වෙයි. අපි ද ඒ සද්ධර්මයෙහි අවබාධ කරන ලද අරථ ඇත්තමෝ වමිහ. අපට කෙවල පරිපුරුණ වූ ගාසනාමූහ්මලවරයය හෙළි කරන ලද්දේ, පෙහෙළි කරන ලද්දේ, වෙයි. ඒ ධර්මයන් පියලු ගාසනාරථ කැඳී කොට දක්වන ලද්දේ, දුක් දුරුමේට ප්‍රයෝගනාවන් සේ කොට දෙසන ලද්දේ, දෙවිම්නිසුන් තාක් සියලු දෙනා අනුරෙහි මොනොවට ප්‍රකාශ කරන ලද්දේ වෙයි. එ කළ්හි අපගේ ගාස්තාභුගේ අන්තර්ධානය වූයේ යැ’ යි ඔහු දනිත්. එහෙයිනි. වූන්දයෙනි, මෙබදු වූ ගාස්තා තෙමේ කළුරිය කළේ ආචකයනට අනුතාපකර නො වෙයි.

9. වූන්දයෙනි, ඉදින් සපුන් බධිසර මේ අඩිගවලින් සමන්විත වේ ද, එහෙත් ගාස්තා තෙමේ ස්ථාවිර නො වේ ද, විරරාත්‍යාෂ නො වේ ද, පැවිදි වූ බොහෝ කල් ඇත්තෙක් නො වේ ද, දික් කළක් ඉක්මියේ නො වේ ද, පැයිම් වයසට පැමිණියේ නො වේ ද, මෙසේ ඒ ගාසනාමූහ්මලවරයය ඒ අඩිගයෙන් අපරිපුරුණ වේ (අපු වේ). වූන්දයෙනි, යම් හෙයකින් ගාසනාමූහ්මලවරයය මේ අඩිගවලිනුත් සමන්විත වේ ද, ගාස්තා තෙමේන් ස්ථාවිරන් රාත්‍රාජක්, පැවිදි වූ බොහෝ කල් ඇතියෙන් දික් කළක් ඉක්මියේන් පැයිම් වයසට පැමිණියෙන් වේ ද, මෙසේ ඒ බධිසර ඒ අඩිගයෙන් පරිපුරුණ වේ.

වූන්දයෙනි, සපුන් බධිසර මේ අඩිගවලින් පරිපුරුණ වන්නේ නමුදු, ගාස්තා තෙමේන් ස්ථාවිරන් රාත්‍රාජක් පැවිදි වූ බොහෝ කල් ඇතියෙන් දික් කළක් ඉක්මියේන් පැයිම් වයසට පැමිණියෙන් වේ ද, වැළිදු ඔහුට ව්‍යක්ත වූ විනිත වූ විසාරද වූ, රහන්බවට පැමිණියාවූ, සද්ධර්මය මොනොවට කියන්නට සමරප වූ, උපන්නාවූ පරවාදය කරුණු සහිත ව මොනොවට නිගහා දුක් දුරුම් පිණිස ප්‍රයෝගනාවන් වන සේ කොට දහම දෙසන්නට සමරප වූ, ස්ථාවිර වූ, ආචක ඒක්සුජු නො වෙන් ද, මෙසේ මේ අඩිගයෙන් ඒ සපුන් බධිසර අපරිපුරුණ වෙයි.

10. යමකා ව බේ වූජ් එනෙහි ගෘවකි පි අභිජනී සමත්තාගත මූල්‍යවරිය. හොති, සහා ව භාති උරුරෝ රත්තකුණු විරපබැඳීනා අදියලතා වියා අනුපාතත්තා, උරුරා වසස හිකුව සාචකා හොත්තා වියත්තා විනිතා විසාරු පක්කයාගැසකුමා, අලු සමක්වාතු සඳුම්ම අලු උපත්තා. පරප්පවාදු සහ ධිමෙහි සුනිජාතිනා. තිශාහෙන්වා සහාවිහාරිය. ධිමම්. දදෙනු, එව්. ත්. මූල්‍යවරිය. පරිපුරු. හොති තෙනාඩිගත.

10. වුන්දයෙන්, යම හෙයකින් සපුන් බණ්ඩර මේ අඩිගවලින් සමන්විතන් වේ ද, ගාස්තා තෙමෙන් ස්ථාවරන් රාත්‍රීදී වූ බොහෝ කළ දික් කළක් ඉක්මියෙන් පැයිම වයසට පැමිණි-යෙන් වේ ද, ඔහුට ව්‍යක්ත වූ විනිත වූ විසාරද වූ රහන් බවට පැමිණිය වූ සද්ධිරමය මොනාවට කියන්නට සමන් වූ, උපන් පරප්‍රාදය කරුණු සහිත ව මොනාවට නිගහා, දුක් දුරුලීම පිළිස ප්‍රයෝගනවත් වන සේ කොට දහම දෙසන්නට සමන් වූ, ස්ථාවර වූ ආවක හික්ශුහු වෙන් ද මෙසේ ඒ සපුන් බණ්ඩර මේ අඩිගයන් පරිපූරණ වෙයි.

වුන්දයෙන්, සපුන් බණ්ඩර මේ අඩිගවලිනුන් සමන්විත වේ ද, ගාස්තා තෙමෙන් ස්ථාවරන් රාත්‍රීදී විරප්පුහිතන් දික් කළක් ඉක්මියෙන් පැයිම වයසට පැමිණියෙන් වේ ද, ඔහුට ව්‍යක්ත වූ විනිත වූ විසාරද වූ රහන් බවට පැමිණිය වූ, සද්ධිරමය මොනාවට කියන්නට සමන් වූ, උපන් පරප්‍රාදය කරුණු සහිත ව මොනාවට නිගහා, දුක් දුරුණු-වට ප්‍රයෝගනවත් සේ කොට දහම දෙසන්නට සමන් වූ, ස්ථාවර වූ හික්ශුහුවකයේ වෙන් ද, එහෙන් ඔහුට ව්‍යක්ත වූ... මැයිම වයසහි සිටි හික්ශුහුවකයේ නැත් ද, ව්‍යක්ත වූ... නවක හික්ශුහුවකයේ නො වෙන් ද, ඔහුට ව්‍යක්ත වූ... ස්ථාවර වූ ආවිකා හික්ශුහු වෙන් ද.... එහෙන් ඔහුට ව්‍යක්ත වූ... මැයිම වයසහි සිටි ආවිකා හික්ශුහු වෙන් ද.... ඉදින් ව්‍යක්ත වූ ... මැයිම වයසහි සිටි ආවිකා හික්ශුහු වෙන් ද... එහෙන් ව්‍යක්ත වූ... නවක හික්ශුහු ආවිකාවේ නො වෙන් ද... ඉදින් ඔහුට ව්‍යක්ත වූ... නවක හික්ශුහු ආවිකාවේ වෙන් ද, ... එහෙන් ඔහුට ව්‍යක්ත වූ... ඉදින් ඔහුට ව්‍යක්ත වූ සුදුවන් හදනා ගාහී බුජ්මවාරි උපාසක ආවකයේ නො වෙන් ද... ඉදින් ඔහුට ව්‍යක්ත වූ සුදුවන් හදනා ගාහී බුජ්මවාරි උපාසක ආවකයේ වෙන් ද, ... එහෙන් ගාහී වූ සුදුවන් හදනා කාමලයාගී වූ ව්‍යක්ත උපාසක ආවකයේ වෙන් ද, ... ඉදින් ගාහී වූ සුදු වන් හදනා කාමලයාගී වූ ව්‍යක්ත උපාසක ආවකයේ ඔහුට නො වෙන් ද,... ඉදින් ගාහී වූ සුදු වන් හදනා ගාහී බුජ්මවාරි වූ ව්‍යක්ත උපාසක ආවකයේ වෙන් ද, ... ඉදින් ඔහුට සුදු වන් හදනා ගාහී බුජ්මවාරි වූ ව්‍යක්ත උපාසක ආවකයේ වෙන් ද, ... ඉදින් ඔහුට සුදු වන් හදනා ගාහී බුජ්මවාරි වූ ව්‍යක්ත උපාසක ආවකයේ වෙන් ද, ... ඉදින් ඔහුට සුදු වන් හදනා ගාහී බුජ්මවාරි වූ ව්‍යක්ත උපාසක ආවකයේ වෙන් ද, ... එහෙන් ගාහී වූ ව්‍යක්ත උපාසක ආවකයේ වෙන් ද, ... ඔහුගේ සම්බැද ද, වෘද්ධිප්‍රාප්ත ද, පැනියියෙය ද, බොහෝ දෙනා විසින් දන්නා උද්දෙද ද, පුලුල් වූයේ ද, තුවණුනි සියලු දෙව් මිනිසුන් අතර මොනාවට ප්‍රකාශිත ද නො වෙයි.... ඔහුගේ දෙව් මිනිසුන් අතර මොනාවට ප්‍රකාශිත ද වන්නේ තුවුදු ලාභයන් යෙහින් අගඟත් නො වෙයි නම්, මෙසේ ඒ සජනා එහින් දන්නා උද්දෙද ද, පුලුල් වූයේ ද, තුවණුනි සියලු දෙව් මිනිසුන් අතර මොනාවට ප්‍රකාශිත ද වන්නේ තුවුදු ලාභයන් යෙහින් අගඟත් නො වෙයි නම්, මෙසේ ඒ සජනා එහින් අපරිපූරණ වෙයි.

11. යමකා ව බො වූනු එතෙහි ද්‍රිහිපි අභිජනී සමන්‍යාගත් මූණවලටිය. හොති සේවා ව හොති ටේරෝ රත්තාස්සු විරපබලිනො අදිගන්නා විය ආනුපෘතියා, ටේරෝ වසක හික්වූ සාචිකා හොති වියත්‍යා විසාරුද -පෙ- අලු. සේවාවිහාරිය. ධිම. ගදුසත්තු, මජ්ඡිලා, වසක හික්වූ සාචිකා හොති, නවා වසක හික්වූ සාචිකා හොති, ටේරෝ වසක හික්වූනියා සාචිකා හොති, මජ්ඡිලා වසක හික්වූනියා සාචිකා හොති, නවා වසක හික්වූනියා සාචිකා හොති, උපාසකා වසක සාචිකා හොති හිමි ඔද්‍යවසනා මූණවලටිනො උපාසකා වසක සාචිකා හොති හිමි ඔද්‍යවසනා කාමහොයිනො. උපාසිකා වසක සාචිකා හොති හිමිනියා ඔද්‍යවසනා මූණවලටිනියා. උපාසිකා වසක සාචිකා හොති හිමිනියා ඔද්‍යවසනා කාමහොයිනියා, මූණ-වලටිය. වසක හොති ඉදිගිණුව්ව පීතකුව වින්ඩාරිත. බාභුරුස්සු. පුද්ගලුන් යාව දෙවම්දුසක් පුද්ගකායිත. ලාභගාහැකක් යසගාපාන්තාක්, එව්. තා. මූණවලටිය. පරිපුර. හොති තොනාමිනා.

12. අහා. බො පන වූනු එතරහි සේවා ලෙළෙක උපාසකා අරහ. සම්බුද්ධීයා, ධිමෝ ව ස්ථාස්ථානා පුද්ගල්වේදිනො තියුණුනිකො උපසමස්වකානිකා, සම්බුද්ධීයාවේදිනො, විස්ත්‍යාපිතක්‍රා ව මේ සාචිකා සඳහාමේ, කොවලක්ෂා තෙස්. පරිපුර. මූණවලටිය. ආචිකත. උත්‍යානිකත. සබාස්ථාහපදකත. සේවාවිහාරිකත. යාව දෙවම්දුසක් පුද්ගකායිත. අහා. බො පන වූනු එතරහි සේවා ටේරෝ රත්තාස්සු වින්ඩාරු පත්‍ර-ගායගැනීමා, අලු. සම්බුද්ධා. සඳහාමේසක, අලු. උපාසකා. පර්පලාද. සහඛිලෙහි පුන්ගැනීත. තියෙහෙන්, සප්පාවිහාරිය. ධිම. ගදුසත්තු. සන්නි බො පන මේ වූනු එතරහි මජ්ඡිලා, හික්වූ සාචිකා, -පෙ- සන්නි බො පන මේ වූනු එතරහි මජ්ඡිලා, හික්වූ සාචිකා, -පෙ- සන්නි බො පන මේ වූනු එතරහි ටේරෝ හික්වූනියා සාචිකා, -පෙ- සන්නි බො පන මේ වූනු එතරහි ටේරෝ හික්වූනියා සාචිකා, -පෙ- සන්නි බො පන මේ වූනු එතරහි ටේරෝ හික්වූනියා සාචිකා, -පෙ- සන්නි බො පන මේ වූනු එතරහි උපාසකා සාචිකා, හිමි ඔද්‍යවසනා මූණ-වලටිනො -පෙ- සන්නි බො පන මේ වූනු එතරහි උපාසකා සාචිකා, -පෙ- සන්නි බො පන මේ වූනු එතරහි උපාසිකා සාචිකා, හිමිනියා ඔද්‍යවසනා මූණවලටිනියා -පෙ- සන්නි බො පන මේ වූනු එතරහි උපාසිකා සාචිකා, හිමිනියා ඔද්‍ය-වසනා කාමහොයිනියා.

11. වුන්දයනි, යම හෙයකින් ගාසනය මේ අධිගවලින් සමන්-විත චේ ද, ගාස්කා තෙමෙන් සෑරුවිර ද රාජුණු ද විරපුවුලින් ද දික් කළක් ඉක්මියේ ද පැයිම් වයසට පැමිණියේ ද වේ නම් කෙලෙක්නාසනුවට ප්‍රයෝගනාවන් සේ දහම් දෙසන්නාට සමන් ව්‍යක්ත වූ විනිත වූ විසාරද වූ සෑරුවිර හික්ෂු ආචකයෝන් ඔහුට වෙත් නම්, මුදුම් වයසන් වූ... හික්ෂු ආචකයෝන් ඔහුට වෙත් නම්, නවක හික්ෂුආචකයෝන් ඔහුට වෙත් නම්, සෑරුවිර වූ හික්ෂුහි ආචකාවෝන් ඔහුට වෙත් නම්, මුදුම් වයසන් වූ හික්ෂුහි ආචකාවෝන් ඔහුට වෙත් නම්, නවක හික්ෂුහි ආචකාවෝන් ඔහුට වෙත් නම්, පුදුවන් හඳුනා ගෘහී මුහුම්වාරි උපාසක ආචකයෝන් ඔහුට වෙත් නම්, සුදු වන් හඳුනා ගෘහස්ථානී උපාසක ආචකයෝන් ඔහුට වෙත් නම්, සුදු වන් හඳුනා ගෘහස්ථානී මුහුම්වාරිහි උපාධිකා ආචකාවෝන් ඔහුට වෙත් නම්, ඔහුගේ ලේ සයනා සමෘද්ධි ද වැදුදි-ප්‍රාජ්‍ය ද පැතිරිණියේ ද, බොහෝ දෙනා විසින් දන්නා ලද්දේ ද, පුරුෂ මූල්‍ය ද, තුවනුත් සියලු දෙවිමිතිපුන් අතර සුපුකාණිත ද ලාභයන් අප්‍රාප්‍යත් ද යෙයින් අප්‍රාප්‍යත් ද වේ. මෙයේ ලේ සයනා ඒ අධියෙන් පරිපුරුණ වේ.

12. වුන්දයනි, මම වූ කළු මේ සමයෙහි පහළ වූ අරහත් සම්බන්ධම්වුද්ධයෙම්. ඒ සම්බන්ධම්වුද්ධ වූ මා විසින් සුපුවෙදින වූ ධර්මය ද මොනොවට කියන ලද්දේ ය, මොනොවට දන්වන ලද්දේ ය, පෙනාර්යාණික ය, ක්ලෙගොප්පලය පිණිස පවත්නේ ය. මගේ ආචක-යෝන් ද සද්ධර්මයෙහි අවබෝධකරවන ලද අරථ ඇත්තෙක ය. ඔවුන්ගේ සියලු සපුන් බණිසර පරිපුරුණ ය, හෙළු කරන ලද්දේ ය, පෙහෙලු කරන ලද්දේ ය, සියලු ධර්මය කුටී තොට දක්වන ලද්දේ ය, දැක් දුරුලතුවට ප්‍රයෝගනාවන් සේ දෙසන ලද්දේ ය, තුවනුත් සියලු දෙවියන් මිතිපුන් අතර සුපුකාණිත ය. වුන්දයනි, මම වූ කළු මේ සමයෙහි සෑරුවිර වූ විරුදුවූ වූ, පැවිදි වූ බොහෝ කල ඇති, දික් කළක් ඉක්මුණිය, පැයිම් වයසට පැමිණි ගාස්තා වෙමි. වුන්දයනි, දන් ව්‍යක්ත වූ විනිත වූ විසාරද වූ, රහන් බවට පැමිණි, දහම් කියන්නාට සමන් වූ, උපන් පරපුවාය කරුණු දක්වා මොනොවට නිගහා, දැක් දුරුලිමට ප්‍රයෝගනාවන් වන සේ දහම් දෙසන්නාට සමන් වූ සෑරුවිර හික්ෂු වූ මගේ ආචකයෝ වෙත්. වුන්දයනි, දන්... මධ්‍යම වයසක හික්ෂු වූ මගේ ආචකයෝ වෙත්. වුන්දයනි, දන්... නවක හික්ෂු වූ මගේ ආචකයෝ වෙත්. වුන්දයනි, දන්... සුදු වන් හඳුනා මුහුම්වාරි වූ ගෘහස්ථානී ආචකයෝ මට වෙත්. දන්... සුදු වන් හඳුනා ගෘහස්ථානී වූ ගෘහස්ථානී ආචකයෝ මට වෙත්. වුන්දයනි, දන්... සුදු වන් හඳුනා මුහුම්වාරිහි වූ ගෘහස්ථානී ආචකයෝ වෙත්. මට වෙත්. දන්... සුදු වන් හඳුනා ගෘහස්ථානී වූ ගෘහස්ථානී ආචකයෝ වෙත්.

එතරහි ගො පන මේ වූන්ද මූහුමවරියා ඉඩා වෙව එතක්ව වින්චාරිතා බාහුරණ්ඩා පූජුහුතා යාචනයේ මතුසේසාහි පූජකායිතා.

යාචනා ගො වූන්ද එතරහි සංසාරෝ ලොකෙ උපනකා, නාහා වූන්ද රැකිඥා. එකසන්චාරම්පි සම්බුද්ධාම් එවා ලාභගෙයසගෙනපැනකා යටරිවාහා. යාචනා ගො පන වූන්ද එතරහි සංසාර වා ගෙණු වා ලොකෙ උපනෙනකා, නාහා වූන්ද අභ්‍යන්තර. එකසන්චාරම්පි සම්බුද්ධාම් එවා ලාභගෙයසගෙනපැනකා යටරිවායා වූන්ද හිතුවුසලභිකා. යා ගො තා වූන්ද සමමා වදමානෙනා වෙදයා සඩ්බාකාරපරිපූරු. අනුතා අනාධිකා ස්ථාක්වාතා කෙවලපරිපූරු. මූහුමවරියා පූජකායිතනත්, ඉදමෙව තා සමමා වදමානෙනා වෙදයා සඩ්බාකාරසම්පැනනා. -පෙ- පූජකායිතනත්.

13. උදානෙකා පූදා වූන්ද රාමදුනෙනා එවා වාවා යාසන්: පසකා නා පසකාත්ති. කිකුව පසකා නා පසකාත්ති? ති. බුරසක සාඛු නියිතසක තලමසක පසකාත්ති, ධාරකුවේ බෙසක නා පසකාත්ති. ඉදා වූවත් වූන්ද පසකා නා පසකාත්ති. යා ගො පනෙනතා වූන්ද උදානෙකානා රාමදුනෙනා භායිතා හිතා ගමෙ. පොපුජ්ජ්නිකා අනාරියා අනාජ්ජන්තිකා. බුරමෙව සංඛ්‍යා, යශේෂ්වතා වූන්ද සමමා වදමානෙනා වෙදයා ‘පසකා නා පසකාත්ති’ති, ඉදමෙවෙතා. සමමා වදමානෙනා වෙදයා ‘පසකා නා පසකාත්ති’ති.

කිකුව පසකා නා පසකාත්ති? ති: එවා සඩ්බාකාරසම්පැනනා සඩ්බාකාරපරිපූරු. අනුතා අනාධිකා ස්ථාක්වාතා කෙවලපරිපූරු. මූහුමවරියා පූජකායිතනත්, ඉති ගෙතා පසකාත්ති. ඉදමෙනු අපකෘතියා, එවා තා පරිපූද්‍යතර. අසකාත්ති, ඉති ගෙතා නා පසකාත්ති. ඉදමෙනු උපකෘතියා, එවා තා පරිපූද්‍යතර. අසකාත්ති ඉති ගෙතා නා පසකාත්ති. ඉදමෙනු උපකෘතියා, එවා තා පරිපූද්‍යතර. අසකාත්ති ඉති ගෙතා නා පසකාත්ති. ඉදමෙනු උපකෘතියා, එවා තා පරිපූද්‍යතර. අසකාත්ති ඉති ගෙතා නා පසකාත්ති.

වුන්දයෙනි, දැන් වනාහි මගේ සස්තා සමඟ ද වැද්ධිප්‍රාථම ද, පැතිර ගියේ ද බොහෝ දෙනා විසින් අන්තා ලද්දේ ද, පුම්ල වූයේ ද, තුවිණුන් දෙවිලිනිපුන් අතර ප්‍රකාශිත ද වෙයි.

වුන්දයෙනි, මේ සමයෙහි යම් පමණ දෙනෙක් ගාස්ත්‍යපු ලෙඩි පහළ වූපු ද, මා සේ ලාභයෙන් යුතුයින් අග පත් අන් එක ද ගාස්ත්‍යවරයකු මත නො දකිලි. වුන්දයෙනි, මේ සමයෙහි යම් පමණ සහ පිරිසෙක් හෝ ගණවුම්ප්‍රාථම ලෙඩි පහළ විද, මේ හික්සුසඩ්සය සේ ලාභයෙන් යුතුයින් අග පත් අන් එක ද සහ පිරිසෙක් මත නො දකිලි. වුන්දයෙනි, සියලු කාරණයෙන් සැපැහුණු, සියලු කාරණයෙන් පිරිපුන්, අපු ද වැඩි ද නො වූ, මොනාවට කියන ලද, සියලුලන් පිරිපුන්, මොනාවට ප්‍රකාශිත වූ ගාස්තා මුහ්මටරයයැ හි යමක් ඇරඹී මොනාවට කියන තැනැත්තේ කියන්නේ ද, නෙ තෙමේ මේ සස්තා ඇරඹී ම සියලු කාරණයෙන් සැපැහුණු ... මොනාවට ප්‍රකාශිත වූ මුහ්මටරයයැ හි මොනාවට කියනුයේ කියන්නේ ය.

13. වුන්දයෙනි, රාම පුතු උග්‍ර තෙමේ ‘දක්නේ’ නො දකි’ යැ හි මෙසේ වූ වවනායක් කියයි. කුමක් දක්නේ’ නො දකි ද? යන්: මොනාවට මුවහන් කරන ලද ඒ කරකුත්තෙක තලය හේ දකි. එහෙන් එහි මුනාත වූ කළු හේ නො දකි. වුන්දයෙනි, දක්නේ’ නො දකි ද යනු මේ යැ හි කියනු ලැබේ. වුන්දයෙනි, රාමපුතු උග්‍රය විසින් ම මේ හින වූ ප්‍රාම්‍ය වූ පුහුණානට ම සුසුසු වූ ආරය නොවූ, ආශ්‍රිත නොවූ යම් වවනායක් කියන ලද ද, එහෙන් ‘දක්නේ’ නො දකි’ යැ හි මොනාවට කියන තැනැත්තේ යමක් සඳහා කියන්නේ නම්, ‘දක්නේ’ නො දකි’ යැ හි මේ සස්තා සඳහා ම කියන්නේ ය.

කුමක් දක්නේ’ නො දකි ද? යන්: මෙසේ මේ සපුන් බිජර සියලු කරුණින් සැපැහුණෙන් ය, සියලු කරුණින් සපිරුණෙන් ය. අපුත් තැති, වැඩින් තැති. මොනාවට දෙසන ලද්දේ ය, සියලු අංගයෙන් පරිපුරණ ය. මනා නොව පවසන ලද්දේ යැ’ හි මෙසේ ම හේ මේ සස්තා දකි. මෙහි මෙනම් නොවය බැහැර කරන්නේ ය (බැහැර කළ පුතුය). මෙසේ එය විභා පිරිසිදු වෙතැ හි මෙසේ හේ නො ම දකි. මෙහි (මෙ සස්තාව) මේ නම් නොවයක් පිටතින් ඇද ගන්නේ ය (ඇද ගත පුතුය). මෙසේ එය විභා පිරිසිදු වන්නේ යැ හි මෙසේ මෙය හේ නො ම දකි. මෙය ‘දක්නේ’ නො දකි’ යැ හි කියනු ලැබේ.

ය. ගො. ත. වූනු සමතා වදමාගොනා විදෙයා “සඩ්බාකාරස මැපහකා-පේ- මූහුමවරියා සුපාකාසිතන්ත්” ඉදමෙමව ත. සමතා වදමාගොනා විදෙයා සඩ්බාකාරස මැපහකා. සඩ්බාකාරස පරිපූර්. අනුතා. අනාධික. සවාසඩ්බාත. කෙවලපරිපූර්. මූහුමවරිය. සුපාකාසිතන්ත්.

සඩ්බායිත්තඩ්බා ධමම,

14. තස්සාතිඟ වූනු යෙ වො මය ධමමා අභිජුණු දෙයිතා, තත්ත් සඩ්බාහෙව සඩ්බාහෙව සමාගමම අනෙකුතා අත්‍ය. බ්‍යාස්ථනෙනා බ්‍යාස්ථනා. සඩ්බායිත්තඩ්බා. න විවදිතඩ්බා. යටයිද. මූහුමවරිය. අදාළ විරෝධිත්ත්. තදසක බහුර්හාතිතාය බහුර්හාසුඩාය ලොකානුකම්පාය අත්‍යාය හිතාය සුඩාය දෙව්මනුස්සානා. කතමෙ ව වො වූනු ධමමා මය අභිජුණු දෙයිතා යන් සඩ්බාහෙව සඩ්බාහෙව සමාගමම අනෙකුතා අත්‍ය. බ්‍යාස්ථනෙනා බ්‍යාස්ථනා. සඩ්බායිත්තඩ්බා. න විවදිතඩ්බා, යටයිද. මූහුමවරිය. අදාළ විරෝධිත්ත්. අසක බහුර්හාතිතාය බහුර්හාසුඩාය ලොකානු-කම්පාය අත්‍යාය හිතාය සුඩාය දෙව්මනුස්සානා. සයයාලිද.: වත්තාරෝ සත්ත්වවාතානා, වත්තාරෝ සම්පාදාතානා, වත්තාරෝ ඉදිපාද, පක්ෂ්විසුයාත්, පක්ෂ්වි බලාත්, සත්ත බොත්කීතා, අරියා අවස්ථිතිකා මෙයා. ඉම ගො. ගො. වූනු ධමමා මය අභිජුණු දෙයිතා, යන් සඩ්බාහෙව සඩ්බාහෙව සමාගමම අනෙකුතා අත්‍ය. බ්‍යාස්ථනෙනා බ්‍යාස්ථනා. සඩ්බායිත්තඩ්බා, න විවදිතඩ්බා, යටයිද. මූහුමවරිය. අදාළ විරෝධිත්ත්. අසක බහුර්හාතිතාය බහුර්හාසුඩාය ලොකානුකම්පාය අත්‍යාය හිතාය සුඩාය දෙව්මනුස්සානා.

සස්කෘතාඡපතඩ්බා විධි

15. තෙස. ව වො වූනු සමගානා. සමෙමාදමානානානා. අවිවදමානානා. සිකිත්තඩ්බා. අක්‍රුතතරා සමූහමාරි සංස ධමම. භාස්යයා, තත්ත් ටව තුමිහුකා. එවමසක “අය. ගො ආයකා, අත්‍යාක්ෂ්විව මිව්‍යා ගණකාත්, බ්‍යාස්ථනාත් ව මිව්‍යා රෝපෙත්”ත්, තසක තෙව අභිනන්දිතඩ්බා, නපාටිකෙකාසිතඩ්බා. අනාගිනන්දිතා අපාටිකෙකාසිතා සො එවමසක වවනීයා “ඉමසක තු ගො ආවුයො අත්‍යසක ඉමත් වා බ්‍යාස්ථනාත් එතාත් වා බ්‍යාස්ථනාත් කතමාත් ඔපායිකතරාත් ඉමත් වා බ්‍යාස්ථනාත් එතාත් වා බ්‍යාස්ථනාත් ඕනෑම එසා වා අනෙකා, කතමා ධිපායි-කතරා? ත්.”

මොනොවට කියන තැනැත්තේ 'පියලු අපුරින් සැපැපුණු ... සපුන් බඩිසර මොනොවට පැවැසිණු'යි යමක් ඇරඹී කියන්නේ නම්, එසේ කියන තැනැත්තේ 'පියලු අපුරින් සැපැපුණු, පියලු අපුරින් පිරිපුන්, අඩුන් නොවූ වැඩින් නොවූ මොනොවට විදුරන ලද, හැම ලෙසින් පිරිපුන්, බඩිසර මොනොවට පවසන ලද දි මේ සපුන්බඩිසර ඇරඹී ම එය කියන්නේ ය (කිය යුතු ය.)

14. වුනුදෙයනි, එහෙයින් මෙහි මා විසින් වෙශයි තුව්කින් දැන තොපට යම දහම දෙසන ලද ද, එහි තොප පියලු දෙනා විසින් ම, යමෙසේ මේ සපුන් බඩිසර දික් කළක් පැවැති යැ හැකි වන්නේ ද බොහෝ කළක් සිටි යැ හැකි වන්නේ ද, එසේ එක් වැ එක්රස් වැ අර්ථයන් අර්ථය ද ව්‍යාජනයන් ව්‍යාජනය ද සයදැනුවන් ව සැහැයිය යුතු ය. එය බොහෝ දෙනාට හිත පිෂිස, බොහෝ දෙනාට සුව පිෂිස, ලොවට අනුකමපා පිෂිස, දෙවිමිනිස්නාට වැඩි එක්ස හිත පිෂිස සුව පිෂිස වන්නේ ය. ඒ දහමු නම්: සතර සතිඛවිහානයේ ය, සතර සම්ස්ක්ප්‍රධානයේ ය, සතර සංඝ්පාදනයේ ය, පසුව ඉජ්ජියයේ ය, පසුව බල ය, සරත බොධ්‍යවිගයේ ය, ආරක්ෂාව අඡ්‍රවාචික මාරුගය යන මොසු ය. වුනුදෙයනි, පියලු දෙනා විසින් ම එක් වැ එක්රස් වැ යමෙක අරුත්ත් අරුත්තද අකුරින් අකුර ද සයදැනුවන් ව, යමෙසේ මේ බඩිසර දික්කලක් පැවැති යැ හැකි වන්නේ ද, බොහෝ කළක් සිටියැ හැකි වන්නේ ද, එසේ සැහැයියැ යුතු ද, විවාද නො කළ යුතු ද ඒ මාවිසින් වෙශයි තුව්කින් දැන දෙසන ලද මේ දහමු ය. එසේ එය සංගායනා කිරීම බොහෝ දෙනාට හිත පිෂිස, බොහෝ දෙනාට සුව පිෂිස, ලොවට අනුකමපා පිෂිස, දෙවිමිනිස්නාට වැඩි එක්ස හිත පිෂිස සුව පිෂිස වන්නේ ය.

15. වුනුදෙයනි, සමග වූ සතුව වන්නා වූ විවාද නො කරන්නා වූ ඒ තොප විසින් මෙසේ හික්මේ යැ යුතු (ලගක යුතු): එක්තරා සබරම-සැරියක් සඩිසයා කෙරෙහි දහම දෙසන්නේ නම්, එහි තොපට 'මේ ආසුජ්මන්සු වූකලි අර්ථය ද වරදවා ගනී, ව්‍යජ්ජ්ජන ද වරදවා නාවා යැ'යි මෙසේ සිතෙක් වන්නේ නම්, ඔහුගේ ව්‍යවනය නො ම පිළිගත යුතු, නො ද පිළිකෙටු කළ යුතු. නො පිළිගෙන, නො ද පිළිකෙටු කාට, "අුවැත්ති, මේ අර්ථට මොසු ව්‍යජ්ජ්ජනයේ ද නැත හොත් තුළ ව්‍යජ්ජ්ජනයේ ද? කවර ව්‍යජ්ජ්ජන ගකනොක් වඩා යෝග්‍ය ද? මේ ව්‍යජ්ජ්ජනයන් ගේ අර්ථය මෙය ද? නැත හොත් එය ද? කවර අර්ථයක් වඩා යෝග්‍ය වේ ද?"යි හේ තෙමේ මෙසේ විවාද යුතු වන්නේ ය.

සො ටේ එව්. වදෙයා “ඉමසා බො ආච්චේ අන්තසා ඉමානෙව බු සැදුනානී ඔපායිකතරානී යානෙව එතානී” ඉමෙසා. බු සැදුනානා, අයමෙව අනෝදා ඔපායිකතරා යානෙව එසා’නී, සො නෙව උසාදදත්තබා නා අපසාද්‍යතබා. අනුසාදන්වා අනාපසාදන්වා ගෙව ව සාඩුකා. සහුණුපෙන්තබා, තසා ව අන්තසා තෙසා. ව බු සැදුනා. නිස්තරියා.

අපරා පි ටේ වූන් සමුහම්වාරී සබැඩ ධමම්. භාසෙයා, කතු ටේ තුමහාකා. එවමසා “අයා. බො ආයසා, අස්. හි බො මිවිජා, ගණකානී, බු සැදුනානී සම්මා රෝපෙනී”නී, තසා නෙව අහින්දීතබා. නාපාටිකෙකායින්තබා. අන්තින්දින්වා අපාටිකෙකායින්වා ගෙ, එවමසා වවනීයා “ඉමෙසා. තු බො ආච්චේ බු සැදුනානා. අයා වා අනෝදා එසා වා අනෝදා, කතමා ඔපායිකතරා?”නී, සො ටේ එව්. වදෙයා “ඉමෙසා. බො ආච්චේ බු සැදුනානා. අයමෙව අනෝදා ඔපායිකතරා, ගෙ වෙවි එසා”නී, සො නෙව උසාදදත්තබා නා අපසාද්‍යතබා. අනුසාදන්වා අනාපසාදන්වා ගෙවිව සාඩුකා. සහුණු-පෙන්තබා තෙසාව අන්තසා නිස්තරියා.

අපරා පන වූන් සමුහම්වාරී සබැඩ ධමම්. භාසෙයා, කතු ටේ තුමහාකා. එවමසා “අයා. බො ආයසා අස්. හි බො සම්මා ගණකානී, බු සැදුනානී මිවිජා රෝපෙනී”නී, තසා නෙව අහින්දීතබා. නාපා-ටිකෙකායින්තබා. අන්තින්දින්වා අපාටිකෙකායින්වා, සො එවමසා වවනීයා “ඉමසා තු බො ආච්චේ අන්තසා ඉමානෙව බු සැදුනානී එතානී වා බු සැදුනානී, කතමානී ඔපායිකතරානී?”නී. සො ටේ එව්. වදෙයා “ඉමසා තු බො ආච්චේ අන්තසා ඉමානෙව බු සැදුනානී ඔපායිකතරා ව යානී වෙවි එතානීනි,”¹ සො නෙව උසාදදත්තබා නා අපසාද්‍යතබා. අනුසාදන්වා අනාපසාදන්වා ගෙවිව සාඩුකා. සහුණු-පෙන්තබා තෙසාකෙන්දුව බු සැදුනානා. නිස්තරියා.

අපරා පි ටේ වූන් සමුහම්වාරී සබැඩ ධමම්. භාසෙයා, කතු ටේ තුමහාකා. එවමසා “අයා. බො ආයසා අන්තකේත්තව සම්මා ගණකානී, බු සැදුනානී ව සම්මා රෝපෙනී”නී, තසා ‘සාඩු’නී භායින්. අහින්දී-තබා. අනුමෝදිතතබා. තසා ‘සාඩු’නී භායින්. අහින්දින්වා අනුමෝදින්වා ගෙ, එවමසා වවනීයා “ලාභා නො ආච්චේ සුලඳු. නො ආච්චේ, ගෙ මයා ආයසානයා. තාදිසා. මුහුම්වාරී. පසාම එව්. අනුශ්‍රීපෙනා. බු සැදුනුපෙන්තන්නි.”

1. යාවෙව ඕනෑනි - පිටු

ඉදින් හේ ආච්චෑන්හි, මේ අර්ථට මේ ව්‍යුද්ධින ම වඩා සුදුසු ය. මේ ව්‍යුද්ධිනයනට මා වියින් කියන ලද මේ යම් අර්ථ කෙනෙක් ඇදිද, මේ අර්ථ ම වඩා සුදුසු ය. යම් තෙල අර්ථයක් ඇදිද, එය නො ම සුවා දක්වී යැ සුතු, නො ද බැහැර කළ සුතු. නො මුළුවා දක්වා, නො ම බැහැර කාට, ‘ඒ අර්ථය ද ඒ ව්‍යුද්ධිනයන් ද සලකා බලනු පිළිස හේ’ ම මොනොවට දත්වියැ සුතු.

ව්‍යුද්ධයන්, අන් සබරමසැරියකුන්, සඩිසයා කෙරෙහි දහම කියන්නේ නම්, ‘මේ ආසුජමන් තෙම අර්ථය වරදවා ගනි, ව්‍යුද්ධ නයන් මොනොවට නාවා’ යැ දි එහි නොපට මෙසේ සිතෙක් වන්නේ නම්, ඔහුගේ වවන නො ම පිළිගත සුතු නො ද පිළිකෙටු කළ සුතු. සතුවා ද නො වි, නො ද පිළිකෙටු කාට, ‘ආච්චෑන්හි, මේ ව්‍යුද්ධිනයන් ගේ මේ අර්ථය ද? නැත නොත් තෙල අර්ථය ද? මෙයින් කවර එකක් වඩා යෝගා ද?’දි මෙසේ හේ කියැ සුතු ය. ඉදින් ‘ආච්චෑන්හි, මේ ව්‍යුද්ධිනයන් ගේ (අඩඳයන්ගේ) යම් තෙල අරුතෙක් වේ ද, ඒ මේ අරුත ම වඩා යෝගා යැ’දි හේ තෙමේ මෙසේ කියන්නේ නම්, හේ නො ම සුවා දක්වීය සුතු, නො ද හෙලා දක්ක සුතු. නො ම සුවා දක්වා, නො ද හෙලා දක්, එහි අරුත් සලකා බලනු පිළිස හේ ම මොනොවට දත්වියැ සුතු.

ව්‍යුද්ධයන්, අන් සබරමසැරියක් සඩිසයා කෙරෙහි දහම කියන්නේ නම්, ‘මේ ආසුජමන්සු අර්ථය වුකළු මොනොවට ගනින්, ව්‍යුද්ධිනයන් වරදවා නාවති’දි නොපට මෙසේ සිතෙක් වන්නේ නම් ඔහු ගේ වවනයට නො ම සතුවා වියැ සුතු, එය නො ද පිළිකෙටු කළ සුතු. එයට නො ම සතුවා වි, නො ද පිළිකෙටු කාට, ‘ආච්චෑන්හි, මේ අර්ථය ගේ (මේ අර්ථය පටසන) ව්‍යුද්ධිනයේ මොසු ම ද? නැත නොත් තුපුසු ද? කවර ව්‍යුද්ධන කෙනෙක් වඩා යෝගා ද? දි හේ මෙසේ කියැ සුතු (මුහුගෙන් මෙසේ ප්‍රශ්න කළ සුතු.) ඉදින් හේ තෙමේ ‘ආච්චෑන්හි, (මා ක්) යම් තෙල ව්‍යුද්ධන කෙනෙක් වෙන් ද, මේ අර්ථට ඒ ව්‍යුද්ධනයේ ම වඩා යෝගා වෙන්’ යැ දි මෙසේ කියන්නේ නම්, හේ නො ම සුවා කියැ සුතු නො ද හෙලා කියැ සුතු. සුවා නො කියා, හෙලා ද නො කියා, ඒ ව්‍යුද්ධිනයන් ම සලකා බලනු පිළිස හේ ම මොනොවට දත්වියැ සුතු.

ව්‍යුද්ධයන්, අන් සබරමසැරියක් ද සඩිසයා කෙරෙහි දහම කියන්නේ නම්, ඉදින් එහි ලා ‘මේ ආසුජමන්සු වනාහි අර්ථය ද මොනොවට ගනි, ව්‍යුද්ධිනයන් ද මොනොවට නාවා යැ දි නොපට මෙසේ සිතෙක් වන්නේ නම්, ‘මැනැවී’දි ඔහුගේ වවනයට සතුවා වියැ සුතු, අනුමෙරියැ සුතු. ඔහුගේ වවනයට ‘මැනැවී දි සතුවා වි, අනුමෙවි, ‘ආච්චෑන්හි, යම්බුද්ධ වූ අපි මෙසේ අරුත් දත්තා, ව්‍යුද්ධන දත්තා ආසුජමන් වූ ඔබ වැනි සබරමසරක්සු දක්නාමේ ද, ආච්චෑන්හි ඒ අපට ලාභයෝ ය, අවැතනි, ඒ අප වියින් (අන්බව) මොනොවට ලදුයේ යැ දි හේ මෙසේ කියැ සුතු වින්ගත් ය.

පවතියානුකූණුකාන්තකාරණ

16. නා වෙළා අහා වූන් දිවයිධිමලිකානා යෙව ආසවානා සංවරාය ධම්ම දෙසම්, නා පනාහා වූන් සම්පරාධිකානා යෙව ආසවානා පටිසාතාය ධම්ම දෙසම්. දිවයිධිමලිකානා වෙවාහා වූන් ආසවානා සංවරාය ධම්ම දෙසම් සම්පරාධිකානාක් ආසවානා පටිසාතාය. තස්මා තිහ වූන් ය වෙළා මයා වීවර් අනුකූණුත්, අල් ටවා කා යාවදේව සිතස්ස පටිසාතාය, උණුස්ස පටිසාතාය, ඩිස් මකස වාතාතපසරිංසපසම්ස්සානා පටිසාතාය, යාවදේව හිරිනොපිනා-පටිව්‍යාදනාත්. යෙළා වෙළා මයා පිණ්ඩාත්තා අනුකූණුත්තා, අල් ටවා යාවදේව ඉමස්ස කායස්ස දීනියා යාපනාය විහි-පුපරතියා මුහුම්වරි යානුගණනාය.

ඉති පුරුණක් වෙදනා පටිහඹාම් නාවක් වෙදනා නා උපහාදස්සාම්, යාත්‍රා ව මේ හටිස්සන් අනාවර්තතා ව එාසුවිහාරෝ වාත්. ය වෙළා මයා සෙනායනා අනුකූණුත්, අල් ටවා කා යාවදේව සිතස්ස පටිසාතාය උණුස්ස පටිසාතාය ඩිස්මකස වාතාතපසරිංසපසම්ස්සානා පටිසාතාය යාවදේව උතුපරිස්සයවිනොදනා පටිසලුනාරාමන්.

යෙළා වෙළා මයා ගිලානාපවිච්චෙසරුපරිස්සකාරෝ අනුකූණුත්තා, අල් ටවා සෙළා යාවදේව උපහනුනා වෙයාබාධිකානා වෙදනානා පටිසාතාය අඛ්‍යාපන්කීපරමනායා ත්.

පුබලිකානුයෙයා

17. යානා ගෙව පෙනාත් වූන් විජ්‍යත්, ය අක්‍රුත්තින්වීයා පරිඛා-ජකා එව් වදෙයුම් “පුබලිකානුයෙයාගමනුපුහනා සමණා සක්‍රාපන්වීය, විහරක්”ත්. එව් වාදිනා වූන් අක්‍රුත්තින්වීයා පරිඛාජකා එවමසු වවත්වීය “කන්මො සෙළා අවුමෙ පුබලිකානුයෙයා? පුබලිකානුයෙයා හි බහු අනෙකුවිත්තා තුළනාපකාරකා”ත්.

16. වුන්දයෙනි, මේ ලොවැ (ප්‍රත්‍යා පර්‍යාග ප්‍රත්‍යා පර්‍යාග සේතුයෙන්) උපදානා කාමාප්‍රවාදී ආප්‍රව හැවුණුම පිළිස පමණක් තොපට දහම තො දෙසම්. වුන්දයෙනි, (කළු හේතුයෙන් උපදානා) පරලොවැ දි දුක් විජාක දෙන ආප්‍රවයන් නැඹීම පිළිස පමණක් දහම තො දෙසම්. වුන්දයෙනි, තොපට මෙලොවැ උපදානා ආප්‍රවයන්ගේ සංවර්ධ පිළිස ද, පරලොවැ විජාක දෙන ආප්‍රවයන්ගේ විනාශය පිළිස ද තොපට දහම දෙසම්. වුන්දයෙනි, එහෙයින් මෙහි ම, විසින් තොපට යම් සිවුරෝක් අනුදන්නා ලද ද, එය යම්තාක් ම ශිතය නැඹීම පිළිස උණුසුම නැඹීම පිළිස, ඇටලේ මැයිසන් මදරුවන් සර්පයන් අවු සූල. යන මොවුන්ගේ ස්පර්ශය වැළැක්වීම පිළිස, හිරි කොවන අඩිග වසාලනු පිළිස සමන් ම වෙයි. තොපට මා විසින් යම් පින්චිපාතයෙන් අනුදන්නා ලදදේ ද, එය යම්තාක් ම මේ රුපකය සිවුනා පිළිස, “මෙස් පැරණි බඩිනි වෙදනාව නසන්නොමි, අභින් බඩිනි වෙදනාවක් තො උපදාන්නොමි, මෙයින් මගේ එවිත යාත්‍රාව ද වන්නේ ය, නිවරද බව ද පහසු විහරණය ද වන්නේ ය” යි යැමෙනු පිළිස වෙහෙයින් වළකිනු පිළිස, බඩිසරට අනුග්‍රහ පිළිස සමන් ම වෙයි.

මා විසින් තොපට යම් සෞනස්තනෙක් අනුදන්නා ලද ද, එය යම්තාක් ම ශිත නසනු පිළිස, උණුසය නසනු පිළිස ඇට මැයි මදරු අවු සූල. සර්ප යන මොවුන්ගේ ස්පර්ශය වළක්වනු පිළිස සූතුවිපර්යාසයෙන් වන උවදුරු දුරුලීම පිළිස, වින්තවිවෙකයෙහි ඇලෙනු පිළිස සැහැයි.

මා විසින් තොපට යම් බෙහෙන් පිරිකරෝක් අනුදන්නා ලද ද, එය තොපට උපදානා යම්තාක් රෝගවිදනා වැළැක්ම පිළිස, ව්‍යාභාධ නැති බව (නිදුක් බව) පරම කොට ඇති බව පිළිස සැහැයි.

17. වුන්දයෙනි, ගුමණාක්ෂප්‍රතීයයෝ සූබල්ලිකානුයෝගයෙහි (සූව සේවිනුයෙහි) ඇලී වෙසෙන් යැ’ යි අන්තොටු පිරිවැර්පෝ මෙස් කියන්නාසූ ය’ යන මේ කාරණයෙක් ඇත. වුන්දයෙනි, මෙස් කියන අන්තොටු පිරිවැලියෝ “ඇටුඛ්ති, ඒ කට්ටර සූබල්ලිකානුයෝගයෝ ද? (සූව සේවිනුයෙහි ඇලීමේ ද?) සූබල්ලි-කානුයෝගයෝ (සූව සේවිනුයෙහි ඇලීම) වූ කළ බොහෝ හ, තොයෙක් වදැරුම හ, නන් අයුරු හ” යි මෙස් කියැ සූත්‍ර වන්නාය. (අන්තොටු පිරිවැර්පනාට මෙස් කියැ සූත්‍ර)

වත්තාරෝ'මේ වූන්ද සුබලැකානුයෙයාගා හිනා ගම්මා පොදුජ්‍රත්තිකා අනාරියා අනාන්සංහිතා නා නිබිඳය නා විරාගාය නා නිලරාධාය නා උපසමාය නා අහිස්සුය නා සමෙශ්‍යාධාය නා නිබ්බානාය සංවත්තත්වී. කතමේ වත්තාරෝ? ඉඩ වූන්ද එකවෙවා බාලෙ පාලෙ විධිනා විධිනා අත්තානා. සුබත්ති පිශෙන්ති. අය.. පය්මෙ, සුබලැකානුයෙගා. සුන ව පර.. වූන්ද ඉඩඩකවෙවා අදින්ක.. ආදියින්වා, ආදියින්වා අත්තානා. සුබත්ති පිශෙන්ති. අය.. දුන්දෙයා සුබලැකානුයෙගා. සුන ව පර.. වූන්ද ඉඩඩකවෙවා මුසා හේත්තා, හේත්තා අත්තානා. සුබත්ති පිශෙන්ති. අය.. තත්ත්‍යා සුබලැකානු යෙයාගා. සුන ව පර.. වූන්ද ඉඩඩකවෙවා පක්‍රාණි කාම-දූෂණි සමපිළෙනා, සමචිජුලෙනා, පරිවාරෙන්, අය.. වතුනෝ, සුබලැකා-නුයෙයාගා. ඉමේ බො, වූන්ද වත්තාරෝ සුබලැකානුයෙයාගා හිනා ගම්මා පොදුජ්‍රත්තිකා අනාරියා අනාන්සංහිතා නා නිබිඳය නා විරාගාය නා නිලරාධාය නා උපසමාය නා අහිස්සුය නා සමෙශ්‍යාධාය නා නිබ්බානාය සංවත්තත්වී.

18. යානා.. ගො පනෙන්නා වූන්ද විජ්‍රති, ය.. අක්‍රුද්‍යතින්හේයා, පරිබාරකා එව.. වදෙයු.. 'ඉලම වත්තාරා සුබලැකානුයෙයාගේ අනුයුත්තා සම්රුෂ්‍ය සක්‍රාන්තියා'ති. ගො වො 'මා හෙවත්තිසසුවවත්තියා. නා ගො සම්ම වදානා වදෙයු.. අඛාවීලක්වයු.. අසතා, අහුතෙනු.

වත්තාරෝ'මේ වූන්ද සුබලැකානුයෙයාගා එකත්තානිබිඳය විරාගාය නිලරාධාය උපසමාය අහිස්සුය සමෙශ්‍යාධාය නිබ්බානාය සංවත්තත්වී. කතමේ වත්තාරෝ? ඉඩ වූන්ද හිකුව විවිධෙවව කාමෙනි විවිධ අක්‍රුසලෙනි ධමෙනි සට්‍රිතකා.. සට්‍රිවාර.. විවේකර.. පිතිසුබ.. පය්ම.. ස්කිතා.. උපසම්ජ්‍ර විහරති. අය.. පය්මෙ, සුබලැකානුයෙගා. සුන ව පර.. වූන්ද හිකුව වත්තකවිවානා.. වූපසමා, අර්කිතකා.. සම්බාදනා.. වෙතෙසා එකාදිගාව.. අවිතකා.. අවිවාර.. සමාධිර.. පිතිසුබ.. දුන්ද.. ස්කිතා.. උපසම්ජ්‍ර විහරති. අය.. දුන්දෙයා සුබලැකානුයෙගා.

වුන්දයෙනි, හින වූ ග්‍රාමය වූ, පාරිජනයන් අයත් වූ අනාරය වූ අව්‍යී ඇපුරු කළාවූ සූබල්ලිකානුයෝගයේ (සූච සෙවනුයෙනි ඇලිම) සතරෙකි, ඔහු සසර කළකිරෙනු පිණිස, තොදැල්ම පිණිස, කෙලෙස් නාසු පිණිස, කෙලෙස් සංයිදහනු පිණිස, විශිෂ්ටඳුනාය පිණිස, සම්බාධිය පිණිස, නිවත් පිණිස තො පවතින්. කවර සතර දෙනෙක් ද? යන්: වුන්දයෙනි, මෙහි එක්තරා අනුවණයෙක් පණිවා කොට කොට තමා සූච පත් කෙරේ, තමා පිණිවිසි. මේ පළමු වන කාමසූබල්ලිකානුයෝගය යි. තව ද වුන්දයෙනි, මෙහි එක්තරා අනුවණයෙක් අධිනාදන් කොට ලකාට තමා සූච පත් කෙරේ, තමා පිණිවිසි. මේ දෙවනි සූබල්ලිකානුයෝගය යි. තව ද වුන්දයෙනි, මෙහි එක්තරා අනුවණයෙක් මුසවා බැංක තමා සූච පත් කෙරේ, තමා පිණිවිසි. මේ තෙවනි සූබල්ලිකානුයෝගය යි. තව ද වුන්දයෙනි, මෙහි එක්තරා අනුවණයෙක් පස්කම් ගුණයෙන් සමරපිත වැළැක්ත වැළැක්ත ඉදුරන් හසුරුවියි. මේ සිඩු වන සූබල්ලිකානුයෝගය යි. වුන්දයෙනි, සතර සූබල්ලිකානුයෝගයේ හි නහ, ග්‍රාමය හ, සූපුදුනාන් අයත් හ, අනාරය හ, අනර්ථනීසුත හ, සසර කළකිරෙනු පිණිස තො පවත්නාහ, විරාගය පිණිස තො පවත්නාහ, නිරෝධය පිණිස තො පවත්නාහ, කෙලෙස් සංයිදිම පිණිස තො පවත්නාහ, විශිෂ්ටඳුනාය පිණිස තො පවත්නාහ, සම්බාධිය පිණිස තො පවත්නාහ, නිවත පිණිස තො පවත්නාහ.

18. වුන්දයෙනි, ‘අමණ කාක්‍රප්‍රතීයයෝ මේ සතර කාමසූබල්ලි-කානුයන්හි යෙදුණෙක්ව වෙසෙන් යැ’ යි මෙසේ අන් තොවූ පිරිවැර්පත් කියන්නාහ යන මේ කාරණය වූකළි ඇත. (එසේ කියන) ඔහු ‘එසේ තො කියවූ’ යැ යි කියැ යුතු වන්නාහ. ඔහු තොපට මොතොවට තිවැරුදී ලෙස තො කියන්නෙක් ඔ එසේ කියන්නාහ. නැති දැයින් තොවූ දැයින් දෙසේ කියන්නාහ.

වුන්දයෙනි, මේ සූබල්ලිකානුයෝගයෝ සතර දෙනෙකි. ඔහු එකාන්ත යෙන් සසර කළකිරෙනු පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පවත්නාහ. කවර සතර දෙනෙක් ද? යන්: වුන්දයෙනි, මෙහි මහඟ තෙම කාමයන්ගෙන් වෙන් ව ම, අකුසල් දහමුන්ගෙන් වෙන් ව ම, විතර්ක සහිත, විවාර සහිත, විවේකයෙන් උපන්, ප්‍රතිය හා සූචය හා ඇති ප්‍රථම දිසානයට පැමිණ වෙසෙයි. මේ පළමු වන සූබල්ලිකානුයෝගය යි. තව ද වුන්දයෙනි, මෙහි මහඟ තෙම විතර්ක විවාරයන් සංයිදිමෙන්, තමා තුළ පැහැදිලි ඇති කරන, සිත එකාගබව ඇති, විතර්කරණිත විවාරහිත සමාධියෙන් උපන්, ප්‍රතිය හා සැපය හා ඇති ද්විතීය දිසානයට පැමිණ වෙසෙයි. මේ දෙවනි සූබල්ලිකානු-යෝගය යි.

පුන ව පර. වූන් හික්වූ පිතියා ව විරාගා -පේ- තං තතියං ක්‍රිංහා උපසම්පූර්ණ විහරති. අය. තතියා සුබලුලිකානුයෙයාගා. පුන ව පර. වූන් හික්වූ සුබස්ස ව පහානා දුක්කිස්ස ව පහානා -පේ- වතුන්. ක්‍රිංහා උපසම්පූර්ණ විහරති. අය. වතුන් සුබලුලිකානුයෙයාගා. ඉමෙ බො වූන් වත්තාරෝ සුබලුලිකානුයෙයාගේ එකක්‍රමීකිවිදය විරාගාය නිරෝධාය උපසමාය අභිජ්‍යය සම්බාධාය නිබානාය සංවත්තත්වා.

18. යානා. බො පනෙතා. වූන් විජ්‍රති, ය. අක්ක්‍රේතිත්වීයා පරිඛා-ජකා එව්. වදෙයුළු. “ඉමෙ වත්තාරෝ සුබලුලිකානුයෙයාගා අනුපුත්තා සමණු සක්‍රිප්තත්වීයා විහරත්ති”ති. තෙ වෝ එව්. ත් සුපු වවතියා සමඟ තෙ වෝ වදුමානා වදෙයුළු, න තෙ වෝ අඛණ්ඩවිශේෂියුළු. අසතා අහුතෙනා.

සුබලුලිකානුයෙයාගානිසංසා

යානා. බො පනෙතා. වූන් විජ්‍රති, ය. අක්ක්‍රේතිත්වීයා පරිඛාජකා එව්. වදෙයුළු, ‘ඉමෙ පත ආවුසේ වත්තාරෝ සුබලුලිකානුයෙයාගේ අනුපුත්තානා. විහරත්. කති එලානි කතානිසංසා පාරිකකියා?’ති. එව්.වාදිනො වූන් අක්ක්‍රේතිත්වීයා පරිඛාජකා එවමසුපු වවතියා “ඉමෙ බො ආවුසේ වත්තාරෝ සුබලුලිකානුයෙයාගේ අනුපුත්තානා. විහරත්. වත්තාරි එලානි වත්තාරෝ ආනිසංසා පාරිකකියා, කතාමම වත්තාරෝ? ඉධාවුසේ හික්වූ තිණිණ්. සංස්කෘතතානානා. පරිකකියා, සේනාපනෙකා හොති අවිනිපාත-ඩමෙමා නියතා සම්බාධිපරායතෙනා. ඉදා පයිම්. එල්. පයිමා ආනිසංසේ. පුන ව පර. ආවුසේ හික්වූ තිණිණ්. සංස්කෘතතානානා. පරිකකියා රාගදේසමාභානා. තතුතා සක්‍රියාම් හොති සක්‍රිදෙව ඉම්. ගලාක. ආගන්තා දුක්කිස්සනා. කරාති. ඉදා දුනියා. එල්. දුනියා ආනිසංසේ. පුන ව පර. ආවුසේ හික්වූ පක්ෂීතානා. ඔරූහාගියානා. සංස්කෘතතානානා. පරිකකියා ඕපපාතිකා හොති තත් පරිනිඛායි අනා-වත්තිඩමෙමා, තසමා, ගෙවා’ති. ඉදා තතියා. එල්. තතියා ආනිසංසේ. පුන ව පර. ආවුසේ හික්වූ අසවානා. බයා අනාසවා. වෙනතාවිමුත්ති. පක්ෂීතිවිමුත්ති. දිලෙක්ට් ඩමෙම සය. අභිජ්‍ය, සැල්කනා උපසම්පූර්ණ විහරති. ඉදා වතුන්. එල්. වතුන් ආනිසංසේ. ඉමෙ බො ආවුසේ වත්තාරෝ සුබලුලිකානුයෙයාගේ අනුපුත්තානා. විහරත්. ඉමානි වත්තාරි එලානි වත්තාරෝ ආනිසංසා පාරිකකියා’ති.

ව්‍යුන්දයෙනි, තව ද මහණ තෙමේ ප්‍රීතිය ද පහ විමෙන් ... ඒ තාතීය බ්‍රාහ්මණ වෙසෙයි. මේ තෙවෙනි සූබල්ලිකානු යොගය යි. ව්‍යුන්දයෙනි, තව ද මහණ තෙමේ සූබල්ලිකානුව ද පහ කිරීමෙන් ... වතුර්ථ බ්‍රාහ්මණ වෙසෙයි. මේ සිවුවිනි සූබල්ලිකානුයෝගය යි. ව්‍යුන්දයෙනි, මේ සතර සූබල්ලිකානුයෝගය එකාත්තයෙන් සසර කළකිරෙනු පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ක්ලේශෙපමය පිණිස, විශිෂ්ටඳ්‍රානය පිණිස, සම්බේදිය පිණිස, නිරවාණය පිණිස පවතින්.

18. ව්‍යුන්දයෙනි, ‘භාක්‍රපුත්‍රීය ප්‍රමණයෝ’ මේ සතර සූබල්ලිකානු-යන්හි යෙදී වෙසෙන් යැ දි අන්තොටු පිරිවැඹුපෝ කියන්නාහ යන මේ කාරණය ඇත. ‘එසේ යැ’ දි ඔහු කියැ යුත්තාහ (මිවුනට පිළිතුරු දියැ යුතු.) ඔහු මොන්වට කියන්නාතු. තැනි දැයින් තොටු දැයින් තොපට දේස් තො කියන්නාහ.

ව්‍යුන්දයෙනි, ‘අවැත්ති, මේ සතර සූබල්ලිකානුයෝගයන්හි යෙදී වසනුවින් විසින් එල කියක්, අනුසස් කියෙක් කැමැති වියැ යුතු දේ?’ දි අන්තොටු පිරිවැඹුපෝ මෙසේ සූඩ්විස්තාහ’ යන මේ කාරණය වූ කළි ඇත. ව්‍යුන්දයෙනි, මෙසේ සූඩ්විස්තා අන්තොටු පිරිවැඹුයෝ මෙසේ කිය යුතු (අන්තොටු පිරිවැඹුවට මෙසේ පිළිතුරු දියැ යුතු.) “අවැත්ති, මේ සතර කාමසූබල්ලිකානුයෝගයන්හි යෙදී වසන්නුවින් විසින් සතර එල කොනොක් සතර ආනිස්ස කොනොක් කැමැති වියැ යුතු හ. කවර සතර දදනොක් ද? යන්: අවැත්ති, මෙහි මහණ තෙමේ තුන් සංයෝගනයන් ක්ෂය කිරීමෙන් අපායට තොවැවෙන සූපු, දිර්මනියමයෙන් නියත වූ, උපරිමාරගනුයය පරායණය කොවැති (අවශ්‍යතයන් පැමිණියැ යුතු) සෝච්චන් පූඡුලෙක් වෙයි. මේ පළමු වන එලය යැ, පළමු වන අනුසස යැ. අවැත්ති, තව ද මහණ තෙමේ තුන් සංයෝගනයන්ගේ පරික්ෂය-යෙන්, රාග අවම මොහයන් තුනි විමෙන් සෙදුගැමී වෙයි, එක් වරක් ම මේ කාම ලොකයට අවුත් දුක් කෙළවර කොරෙයි. මේ දෙවෙනි එලය දි, දෙවෙනි අනුසස දි. අවැත්ති, තව ද, මහණ තෙමේ අවර භාගික සංයෝගන පස ක්ෂය විමෙන් ඉඩාවාස බඩුලාවින් උපදන්, එහි පිරිනිවෙන සූපු වූයේ, ඒ ලොවින් මෙහි පෙරලා තොඟන සූපු වෙයි. මේ තෙවෙනි එලය යැ, තෙවෙනි අනුසස යැ. තවද අවැත්ති, මහණ තෙමේ ආසුවයන්ගේ ක්ෂයයයෙන් ආසුවරහිත වූ එලසමාධියන් එලඡ්‍යනයන් මේ අන්තිවහි ම තෙමේ වෙසෙසි තුවණින් දැන පසක් ගොට, එයට පැමිණ වෙසෙයි. මේ සතර වන එලය යැ, සතර වන අනුසස යැ. අවැත්ති, සතර සූබල්ලිකානුයෝගයන්හි යෙදී වසනුවින් විසින් මේ සතර එල, සතර අනුසස් කැමැති වියැ යුතු යැ දි, (ඒ අන්තොටු පිරිවැඹුපෝට) කියැ යුතු.

චිංසව්‍යා අභ්‍යබිජ්‍යානානි

19. යානා. ගො. පනෙතා. වූනු විජජත්, ය. අක්‍රුද්‍යත්තීයා පරිබාරකා එව. විදෙයුම් “අවසිතඩමමා සමණු සක්‍යාපුත්තියා විහරනත්”ත්. එව. වාදිනො වූනු අක්‍රුද්‍යත්තීයා පරිබාරකා එවමසු වචනීයා: අභ්‍ය ගො ආච්‍යාසේ තෙන හගවතා ජාතාතා පසසතා අරභතා සමාසම්පූද්‍යන සාවකානා. ධමතා, දෙයිතා පක්‍රුද්‍යත්තා යාච්‍යාව. අනාත්තකමනීයා. සෞයාරාපි ආච්‍යාසේ ඉනුඩ්ලේ වා අයෝඩ්ලේ වා ගම්පිරනෙමෙ, සුනිඩානෙ, අවලේ අසම්පාවයි, එවමෙව ගො ආච්‍යාසේ තෙන හගවතා ජාතාතා පසසතා අරභතා සමාසම්පූද්‍යන සාවකානා. ධමතා දෙයිතා පක්‍රුද්‍යත්තා යාච්‍යාව. අනාත්තකමනීයා. ගො සේ ආච්‍යාසේ හික්‍රු අරභ. බිංසවේ, වූයිතවා කතකරණීයා ඔහිතහාරා අනුපාතකසදෙනු, පරික්විණහවසසෙකුදුරුනා සමදකු විමුණෙනා අභ්‍යබා ගො නැව යානානි අර්ක්‍යාවරිතු: අභ්‍යබා ආච්‍යාසේ බිංසවේ, හික්‍රු සංච්‍රිත පාණ. ජීවිතා වොරෝපතු. අභ්‍යබා ආච්‍යාසේ හික්‍රු මෙදුනා. ධමතා. පටිසේවිතු, අභ්‍යබා බිංසවේ, හික්‍රු සම්පානාමුසා හාසිතු, අභ්‍යබා බිංසවේ, හික්‍රු සහතිධිකාරක. කාමේ පරිහුදුත්තු, සෞයාරාපි පුළුබා අගාරකඟනා. අභ්‍යබා බිංසවේ, හික්‍රු ජනුගත්. ගනතු, අභ්‍යබා බිංසවේ, හික්‍රු දෙසාගත්. ගනතු, අභ්‍යබා බිංසවේ, හික්‍රු මොහාගත්. ගනතු, අභ්‍යබා බිංසවේ, හික්‍රු හයාගත්. ගනතු. ගො සේ ආච්‍යාසේ හික්‍රු අරභ. බිංසවේ, වූයිතවා කතකරණීයා ඔහිතහාරා අනුපාතකසදෙනු, සමදකු. විමුණෙනා, අභ්‍යබා සේ ඉමානි නැව යානානි අර්ක්‍යාවරිතු”ත්ත්.

පක්‍රුද්‍යතාකරණනි

20. යානා. ගො. පනෙතා. වූනු විජජත් ය. අක්‍රුද්‍යත්තීයා පරිබාරකා එව. විදෙයුම් “අත්තිත. ගො අදියාන. අරභින සමණු ගොතාමා අත්තරක්¹ සුඛුරුදසනා. පක්‍රුද්‍යපත්, තො ව ගො අනාගත. අදියාන. අරභින අත්තරක්. සුඛුරුදසනා. පක්‍රුද්‍යපත්. තයිද්. කිංසු, තයිද් කරංසු?”ත්.

1. අත්තරක්. - සිවු

19. වුන්දයෙනි, ‘මේ ගාක්ෂප්‍රතිය ප්‍රමණයන් ස්ථීර ස්වභාවයක් නැති වැළැසෙනු’දී අන්තොටු පිරිවැඩයෝ මෙසේ කියන්නාහ යන මේ කාරණය විද්‍යාමානය. වුන්දයෙනි, මෙසේ කියන සූපු අන්තොටු පිරිවැඩයෝ මෙසේ කියැ පුත්තාහ (අන්තොටු පිරිවැඩයනට මෙසේ උත්තර දියැ පුතු): ඇවිත්තිනි, දත්තා දක්නා අර්හක් සම්සක්සම්බුද්ධ වූ ඒ හාගාවත්තුන් වහන්සේ විසින් සවිච්චනට දෙසන ලද පනවන ලද දිවිහිමියෙන් තො ඉක්මියැයුතු දහමුහු ඇත්ත. පොලොවිගැසුරට පිවිසි, බීම් මොනොවට සිවුවන ලද, තො සැලෙන, කම්පිත තො වන ඉන්දුකිල යෙක් හෝ අයස්කිලයෙක් යම්සේ ද, ඇවිත්තිනි, එසේ ම දත්තා දක්නා අර්හක් සම්සක්සම්බුද්ධ වූ ඒ හගවත්තු විසින් දිවිහිමියෙන් තො ඉක්මියැයුතු පරිමයෝ දෙසන ලද භ, පනවන ලද භ. ඇවිත්තිනි, ක්මිණ ආපුව ඇති, වැස නිමැවු මහබඩසර ඇති සිවුමණින් සොට නිමැවු කාතා ඇති, බහා තුබු කෙලෙස් බර ඇති, පැමිණි ස්වාර්ථය (රහන්බව) ඇති, හැම අපුරින් නැසු හවුන්ධන ඇති, මතාතුවහුන් දැන මිදුණු යම් රහන් මහණක් වෙද, හෝ නව තැනැක් ඉක්මැ හැයිරෙන්නට තො හැකි වෙයි: ඇවිත්තිනි, රහන් මහණ තෙමෙම දැන සතක්තු දිවියෙන් සොර කරන්නට තො හැකි වෙයි, රහන් මහණ තෙමෙම තොදුන් දැයක් සොර සිතින් ගන්නට තො හැකි වෙයි, රහන් මහණ තෙමෙම මෙවුන්දම් සෙවිනුවට තො හැකි වෙයි. රහන් මහණ තෙමෙම දැන මුසාබස් කියන්නට තො හැකි වෙයි. රහන් මහණ තෙමෙම, පෙර ගිහි වැ සිටියේ යම්සේ ද එසේ, කාමයන් රස් සොට ගෙන පරිහාග කරන්නට තො හැකි වෙයි; රහන් මහණ තෙමෙම ජන්දයෙන් අයතියට යන්නට තො හැකි වෙයි, රහන් මහණ තෙමෙම වෙළුම් අගතියට යන්නට තො හැකි වෙයි, රහන් මහණ තෙමෙම මොහු-යෙන් අගතියට යන්නට තො හැකි වෙයි, රහන් මහණ තෙමෙම බිජෙන් අගතියට යන්නට තො හැකි වෙයි, ඇවිත්තිනි, ක්ල ආපුව ඇති, වැස නිමැවු මහබඩසර ඇති, සතර මහින් ගකාටු නිමැවු කාතා ඇති, බහා තුබු කෙලෙස් බර ඇති, පැමිණි ස්වාර්ථය (රහන් බව) ඇති, සියලු අපුරින් නැසු හවුන්ධන ඇති, මොනොවට තුවහුන් දැන මිදුණු යම් රහන් මහණක් වෙද ද, හෝ තෙමෙම මේ නව තැන් ඉක්මැ හැයිරෙන්නට තො හැකි වෙයි (තවුනට) කියැ පුතු.

20. වුන්දයෙනි, ‘මහණ ගොසුම් තෙමෙම ඉකුත් කළ ඇරඹී අයිම වූ ඇන්දරුගනය පනවයි, එහන් අනා කළ ඇරඹී අයිම වූ ඇන්දරුගනය තො පනවයි, එය (එම අනාගතඇන්දරුගනය තොපැන විම) කිමෙක් ද? ඒ කවිර හෙයින් ද? දී අන්තොටු පිරිවැඩයෝ මෙසේ කියන්නාහ’ යන මේ කාරණය ඇත.

තෙ ව අක්‍රූදතින්යා පරිබාජකා අක්‍රූදවිහිතකෙන සැණුණදස්‍යනෙන අක්‍රූදවිහිතක. සැණුණදස්‍යනා පස්‍යූපත්‍රත්වය. මක්‍රූදති, යට්ටිව බාලා අඩුත්‍යා. අතිත්. ගො වූන් අද්‍යාත්. ආරණි තරාගතස්‍ය සත්‍යානුසාරී කැඳුණ. හොති. සො යාචිතක. ආක්‍රූදති තාචිතක. අනුසාරති. අනාගතක්‍රී ගො අද්‍යාත්. ආරණි තරාගතස්‍ය ගොයිත. සැණු. උප්පරුති ‘අයමනතිමා ජාති, නැන්දීති පුනබිභාවා’ති. අතිතක්‍රීපි ගො වූන් හොති අහුත. අතව්‍ය. අන්ත්‍යසංඛිත්, න ත. තරාගතෙනා බ්‍යාකරෝති. අතිතක්‍රීපි වූන් හොති ඩුත. තව්‍ය. අන්ත්‍යසංඛිත්, තම් තරාගතෙනා හොති තස්‍ය පස්‍යූපත්‍ර වෙයාකරණය. අනාගත්. වේපි වූන් හොති අහුත. අතව්‍ය. අන්ත්‍යසංඛිත්. -පේ- පමුවප්‍රහානු. වේපි වූන් හොති අහුත. අතව්‍ය. අන්ත්‍යසංඛිත්. න ත. තරාගතෙනා බ්‍යාකරෝති. පමුවප්‍රහානුක්‍රීපි වූන් හොති ඩුත. තව්‍ය. අන්ත්‍යසංඛිත්. තම් තරාගතෙනා න බ්‍යාකරෝති. පමුවප්‍රහානුක්‍රීපි වූන් හොති ඩුත. තව්‍ය. අන්ත්‍යසංඛිත්, තම් කාලක්‍රී තරාගතෙනා හොති තස්‍ය පස්‍යූපත්‍ර වෙයාකරණය.

21. ඉති ගො වූන් අතිනානාගතපමුවප්‍රහානුස්‍ය ධීමෙපු තරාගතෙනා කාලවාදී ඩුතවාදී අන්ත්‍යවාදී ධීමෙවාදී විනායවාදී. තස්‍ය ‘තරාගතෙනා’ති. වූවති. යක්‍රී ගො වූන් සදේවකස්‍ය ලොකස්‍ය සමාරකස්‍ය සමුහම්‍යස්‍ය සස්‍යමණප්‍රාගමණියා පරාය සදේවමනුස්‍යාය දිවයි. පුත. මුත. වික්‍රූත්. පත්‍ර. පරියෙයිත්. අනුරිවරිත්. මනසා, සත්‍රී. තරාගතෙනා අභිසමුද්‍රා. තස්‍ය ‘තරාගතෙනා’ති වූවති. යක්‍රී වූන් රත්ති. තරාගතෙනා අනුහාර. සම්මායමෙයි. අභිසමුද්‍රාකිත්, යක්‍රී රත්ති. අනුපාදිමස්‍යා නිඛාන-ධානුයා පරිනිඛාති, ය. එතමස්. අනෙර හාසනි ලපති නිදිසත්, සත්‍රී. ත. තමෙව හොති නො අක්‍රූදරා. තස්‍ය ‘තරාගතෙනා’ති වූවති. යටාවාදී වූන් තරාගතෙනා තරාකාරි, යටාකාරි තරාවාදී ඉති යටාවාදී තරාකාරි, යටාකාරි තරාවාදී, තස්‍ය ‘තරාගතෙනා’ති වූවති. සදේවක ලොකෙ වූන් සමාරකෙ සමුහම්‍යස්‍ය සස්‍යමණප්‍රාගමණියා පරාය සදේව-මනුස්‍යාය තරාගතෙනා අභිඟු අනාභිජුතෙනා අක්‍රූදක්‍රීදසා, වසටත්ති. තස්‍ය ‘තරාගතෙනා’ති වූවති.

1. කාලවාදී ධීමෙවාදී-ස්‍යා.

ඒ අන්තොටු පිරිවැකියෝ ව්‍යක්ලි අවශක්ත අන්බඩාලයන් සේ අනෙකක් ඇරඹී පැවැති සූත්‍රයින් අනෙකක් ඇරඹී පවත්නා සූත්‍රයින් පැනාවියැ යුතු කොට හැඳින්. ව්‍යුන්දයෙනි, තරාගත්‍යාහට ඉකුත් කල ඇරඹී සතානුසාරි තුව්‍ය (පෙරවුෂු අන්බඩ සිං කරන) තුව්‍ය වෙයි. හේ තෙමේ (එයින්) යම පමණ කුලුති වේ ද, එපමණ සිං කොරයි. අනා කල් ඇරඹී වූ කළ පිළිබඳ වූව ද යමෙක් අභ්‍යන් ද අභත්‍ය ද, අනරජ නිෂ්ප්‍රිත ද එය තරාගත තෙමේ නො පවසයි. ඉකුත් කල පිළිබඳ වූ ද යමෙක් ණත් ද සත්‍ය ද එහෙත් අනරජනිෂ්ප්‍රිත ද, එයන් තරාගත තෙමේ නො පවසයි. ඉකුත් කල පිළිබඳ වූ ද යමෙක් රුත් ද, සත්‍ය ද අරජ නිෂ්ප්‍රිත ද, ඒ පැනය විසැදිමෙහි තරාගත තෙමේ කාලජ වෙයි. ව්‍යුන්දයෙනි, අනාකල් පිළිබඳ වූ ද යමෙක් අභ්‍යන් ද අභත්‍ය ද අනරජ නිෂ්ප්‍රිත ද,... වත්මන් කල පිළිබඳ වූ ද යමෙක් අභ්‍යන් ද අභත්‍ය ද අනරජනිෂ්ප්‍රිත ද, එය තරාගත තෙමේ නො පවසයි. ව්‍යුන්දයෙනි, වත්මන් කල පිළිබඳ වූ ද යමෙක් ණත් ද සත්‍ය ද එහෙත් අනරජනිෂ්ප්‍රිත ද, එයන් තරාගත තෙමේ නො පවසයි. වත්මන් කල පිළිබඳ වූව ද යමෙක් ණත් ද සත්‍ය ද අරජනිෂ්ප්‍රිත ද, ඒ පැනය විසැදිමෙහි තරාගත තෙමේ කියැ යුතු කල් ද්‍රේන් වෙයි.

21. ව්‍යුන්දයෙනි, මෙසේ අතින අනාගත වර්තමාන ධර්මයන්හි තරාගත තෙමේ කල් ද්‍රාන කියන සුපු ද, වූ දයක් ම කියන සුපු ද, වැඩික් ම කියන සුපු ද, දහමක් ම කියන සුපු ද, විනාය ම කියන සුපු ද වෙයි. එහෙයින් තරාගත යැ දි කියනු ලැබේ. ව්‍යුන්දයෙනි, දෙවියන් සහිත මරුන් සහිත වූ බැඩුන් සහිත වූ ලොවුස්සා විසින්, දෙවි මිනිසුන් සහිත, මහණබමුණන් සහිත සහභාගිතාව විසින් යමෙක් දක්ක යුතු ද, ඇසිය යුතු ද, යමෙක් යමෙක් ආස්ථාණයක් ආස්ථානායන් සපරාගනායන් කල යුතු ද, අන්තා ලද ද, ප්‍රාථ්‍ය ද (ලෙන ලද ද), පිරියෙන්නා ලද ද, සිතින් කල්පනා කරන ලද ද, ඒසියල්ල තරාගතයන් විසින් වෙශයින් අවබෝධ කරන ලදදේ ය. එහෙයින් තරාගත යැ දි කියනු ලැබේ. ව්‍යුන්දයෙනි, යම් රැයක තරාගත තෙමේ නිරුත්තර සම්බන්ධවාචුයෙන් අවබාධ කොරයි ද, යම් රැයක අනුපාදිමෙහෙ නිර්වාණධානුයෙන් පිරිනිවෙයි ද, මේ දැනුරෙහි හේ තෙමේ යමක් කියා ද, පවසා ද, දක්වා ද, ඒ සියල්ල ඒ ක් පරිදි ම ටේ, අන් සැවියෙයින් නො වේ. එහෙයින් 'තරාගත' යැ දි කියනු ලැබේ. ව්‍යුන්දයෙනි, තරාගත තෙමේ යම් ගේ කියන සුපු ද, එසේ ම කරන සුපු ය, යමිසේ කරන සුපු ද. එසේ ම කියන සුපු ය. මෙසේ තරාගත තෙමේ යරාවාදී තරාකාරී ද යරාකාරී තරාවාදී ද වේ. එහෙයින් 'තරාගත' යැ දි කියනු ලැබේ. ව්‍යුන්දයෙනි, දෙවියන් සහිත මරුන් සහිත බැඩුන් සහිත, ලොවුති, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සහභාගිතායෙහි තරාගත තෙමේ මෙරමා මැඩිලුනුයේ ය, මෙරමා විසින් නොමැඩිලන ලදදේ ය, සියල්ල දක්නේ ය, මෙරමා සිය වශයෙහි පවත්වන්නේ ය. එහෙයින් 'තරාගත' යැ දි කියනු ලැබේ.

අධ්‍යාක්ෂවච්චනී

22. යානා.. බො පනෙතා.. වූන්ද විජ්‍රත්ති, යං' අක්‍රුද්‍යනීන්සීයා පරිබාරකා එව්. වැදයුම් “කිහිපු බො ආවුසේ හොති කථාගත්තා පරමාරණු? ඉදමෙව සවට්, මොසමක්කුද්‍යන්නි? එව්.වාදිනො වූන්ද අක්‍රුද්‍යනීන්සීයා පරිබාරකා එවමසු වවත්තියා “අධ්‍යාක්ෂතා.. බො ආවුසේ හගවතා.. හොති කථාගත්තා පරමාරණු, ඉදමෙව සවට්. මොසමක්කුද්‍යන්නි.” යානා.. බො පනෙතා.. වූන්ද විජ්‍රත්ති, යං අක්‍රුද්‍යනීන්සීයා පරිබාරකා එව්. වැදයුම් කි.. පනාවුසේ නා හොති කථාගත්තා පරමාරණු. ඉදමෙව සවට්, මොසමක්කුද්‍යන්නි?” එව්.වාදිනො වූන්ද අක්‍රුද්‍යනීන්සීයා පරිබාරකා එවමසු වවත්තියා “එවම් බො ආවුසේ හගවතා අධ්‍යාක්ෂතා.. නා හොති කථාගත්තා පරමාරණු, ඉදමෙව සවට්. මොසමක්කුද්‍යන්නි”. යානා.. බො පනෙතා.. වූන්ද විජ්‍රත්ති, යං අක්‍රුද්‍යනීන්සීයා පරිබාරකා එව්. වැදයුම් “කි.. පනාවුසේ හොති ව නා හොති ව කථාගත්තා පරමාරණු ඉදමෙව සවට්. මොසමක්කුද්‍යන්නි.” එව්.වාදිනො වූන්ද අක්‍රුද්‍යනීන්සීයා පරිබාරකා එවමසු වවත්තියා: “අධ්‍යාක්ෂතා.. බො පනෙතා.. ආවුසේ හගවතා හොති ව නා හොති ව කථාගත්තා පරමාරණු ඉදමෙව සවට්. මොසමක්කුද්‍යන්නි”.

යානා.. බො පනෙතා.. වූන්ද විජ්‍රත්ති යං අක්‍රුද්‍යනීන්සීයා පරිබාරකා එව්. වැදයුම් ‘කිම්පනාවුසේ තෙව හොති නා නා හොති කථාගත්තා පරමාරණු, ඉදමෙව සවට්. මොසමක්කුද්‍යන්නි. එව්.වාදිනො වූන්ද අක්‍රුද්‍යනීන්සීයා පරිබාරකා එවමසු වවත්තියා “එවම් බො ආවුසේ හගවතා අධ්‍යාක්ෂතා.. තෙව හොති නා නා හොති කථාගත්තා පරමාරණු, ඉදමෙව සවට්, මොසමක්කුද්‍යන්නි”. යානා.. බො පනෙතා.. වූන්ද විජ්‍රත්ති යං. අක්‍රුද්‍යනීන්සීයා පරිබාරකා එව්. වැදයුම්: “කස්මා පනෙතා.. ආවුසේ යමෙන්න ගොතුමෙන අධ්‍යාක්ෂතාන්නි?” එව්.වාදිනො වූන්ද අක්‍රුද්‍යනීන්සීයා පරිබාරකා එවමසු වවත්තියා: “නශොතා.. ආවුසේ අත්ස්ස්හිතා.. නා ධමස්හිතා.. නා ආදිමුහමරියකා.. නා නිකිදුය නා විරාශාය නා නිරෝධාය නා උපසමාය නා අහිභුකුය නා සම්බාධාය නා නිබානාය සංවිහානි. කස්මා නා.. හගවතා අධ්‍යාක්ෂතාන්නි.”

22. වුනුදයෙනි, “අවැත්ති, කිමෙක් ද? තරාගත තෙමේ මරණින් මත්තෙහි වන්නේ ද? මෙය ම සත්‍යත් අත් පියල්ල මොසත් (අසාරත්) වේ ද? ඩි අත්තොටුවූ පිරිවැල්ලයෝ කියන්තාපුය” යන මෙ කරුණ ඇත. වුනුදයෙනි, මෙසේ කියන අත්තොටුවූ පිරිවැල්ලෝ “අවැත්ති, තරාගත තෙමේමරණින් මත්තෙහි වන්නේ ද? මෙය ම සත්‍යත් අත් පියල්ලමොසත් වේ ද? ඩි හගවත්පු විසින් මෙය නො කියන ලදා” ඩි මෙසේ කියු පුතු හ. “අවැත්ති, කිමෙක් ද? තරාගත තෙමේ මරණින් මත්තෙහි නො වන්නේ ද? මෙය ම සත්‍ය ද? සෙස්ස හිස ද?” ඩි අත්තොටුවූ පිරිවැල්ලෝ මෙසේ කියන්තාහ” යන මේ කාරණය ඇත. එසේ කියන අත්තොටුවූ පිරිවැල්ලෝ ඇවැත්ති, තරාගත තෙමේ මරණින් මත්තෙහි නො වන්නේ ය, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස යැ” ඩි මෙසේන් හගවත්පු විසින් නො කියන ලදා” ඩි මෙසේ කියැ පුතු වන්තාහ.

“කිමෙක් ද? ඇවැත්ති තරාගත තෙමේ මරණින් මත්තෙහි වන්නේ ය නොවන්නේත් වේ ද? මෙය ම සත්‍ය ද? සෙස්ස හිස ද?” ඩි අත්තොටුවූ පිරිවැල්ලෝ මෙසේ අසන්තාපුය” යන මේ කාරණය ඇත. වුනුදයෙනි, මෙසේ කියන අත්තොටුවූ පිරිවැල්ලෝ ඇවැත්ති, තරාගත තෙමේ මරණින් මත්තෙහි වන්නේත් මත්තෙහි වන්නේත් වේ නොවන්නේත් වේ යැ ඩි හගවත්පු විසින් නො කියන ලදා” ඩි මෙසේ කියැ පුතු වන්තාහ. වුනුදයෙනි, “අවැත්ති, කිමෙක් ද? තරාගත තෙමේ මරණින් මත්තෙහි නො ම වන්නේත් නො ම නොවන්නේත් වේ ද? මෙය ම සත්‍ය ද? සෙස්ස හිස ද?” ඩි අත්තොටුවූ පිරිවැල්ලයෝ මෙසේ කියන්තාහ” යන මේ කාරණය වනාඩි ඇත. වුනුදයෙනි, මෙසේ කියන් අත්තොටුවූ පිරිවැල්ලෝ, ‘අවැත්ති තරාගත තෙමේ මරණින් මත්තෙහි නො ම වන්නේත් නො ම නොවන්නේත් වේ යැ ඩි මෙය ම සත්‍ය ය, සෙස්ස හිස යැ ඩි මෙසේ ද හගවත්පු විසින් නො පවසන ලදා” ඩි මෙසේ කියැ පුතු වන්තාහ. වුනුදයෙනි, “අවැත්ති, මහු ගොපුම්පු විසින් මෙය කවර හෙයින් අප්පකාඩිත දා” ඩි අත්තොටුවූ පිරිවැල්ලෝ මෙසේ කියන්තාහ” යන මේ කාරණය ඇත. වුනුදයෙනි, මෙසේ කියන අත්තොටුවූ පිරිවැල්ලයෝ, “අවැත්ති, මෙය අර්ථති: මිත ද නො වේ, බර්මති: මිත ද නො වේ. මාර්ගබුජමලවිරුයාවට මුල් ද නො වේ. සසර කළකිරෝනු පිණිස, නො පවතී, විරාගය පිණිස නො පවතී, නිරෝධය පිණිස නො පවතී, ක්ලෙගොපගමස පිණිස නො පවතී, විශිෂ්ට ඇතාය පිණිස නො පවතී, සම්බාධය පිණිස නො පවතී නිරවාණය පිණිස නො පවතී. එහෙයින් එය හගවත්පු විසින් නො පවසන ලදා” ඩි මෙසේ කියැ පුතු වන්තාහ.

බූෂාකතවයානානි

23. යානා. බො පනෙනා. වුන්ද විජ්‍රත්නි ය. අක්‍රුතින්වීයා පරිඛාරකා එව්. විදෙයසු. “කි. පනාවුසො සමණෙන ගොනමෙන බූෂාකතනත් නි?” එව්. වාදිනො වුන්ද අක්‍රුතින්වීයා පරිඛාරකා එවමසු වචනීයා: “ඉදා දුක්‍ඩත්ති බො ආවුසො හගවතා බූෂාකත්. අය. දුක්‍ඩත්තිරෝධා’නි බො ආවුසො හගවතා බූෂාකත්, අය. දුක්‍ඩත්තිරෝධාමිනි පටිපද’නි බො ආවුසො හගවතා බූෂාකතනත්”.

24. යානා. බො පනෙනා. වුන්ද විජ්‍රත්නි ය. අක්‍රුතින්වීයා පරිඛාරකා, එව්. විදෙයසු. “කසමා පනෙනා ආවුසො සමණෙන ගොනමෙන බූෂාකතනත් නි? එව්. වාදිනො වුන්ද අක්‍රුතින්වීයා පරිඛාරකා එවමසු වචනීයා: “එතැන් ආවුසො අන්වයෘතින්, එත්. ඔමෙසෘතින්, එත්. ආදිවුහමවරියකා, එකනාත්තිකිදිය විරාගාය නිරෝධාය උපසමාය අහිස්කුෂුය සමෙකාධාය නිඛානාය සංවත්තනත්. කසමා ත්. හගවතා බූෂාකතනත්.”

පුබ්‍රහානසහගතා දිවයීනිස්සයා

යෙ පි තේ වුන්ද පුබ්‍රහානසහගතා දිවයීනිස්සයා, තෙපි බො මයා බූෂාකතා යට්. තේ බූෂාකාතඛා. යට්. ව තේ න බූෂාකාතඛා. කි. වො. අහ. තේ තන් බූෂාකරිස්සාමි? යෙ පි තේ වුන්ද අපරනානසහගතා දිවයීනිස්සයා, තේ පි වො. මයා බූෂාකතා, යට්. තේ බූෂාකාතඛා. යට්. ව තේ න බූෂාකාතඛා. කි. වො. අහ. තේ තන් බූෂාකරිස්සාමි.

25. කතමේ ව තේ වුන්ද පුබ්‍රහානසහගතා දිවයීනිස්සයා යෙ වො. මයා බූෂාකතා යට්. තේ බූෂාකාතඛා? සත්ත්‍රී බො, වුන්ද එකෙ සමණුඩාමණා එව්. වාදිනො එව්. දියීනො: ‘සස්සනා අතතා ව ලොකො ව’ ඉදමෙව සවව්. මොසමක්‍රුතනත්. සත්ත්‍රී පන වුන්ද එකෙ සමණුඩාමණා එව්. වාදිනො එව්. දියීනො: ‘අසස්සනා අතතා ව ලොකො ව, සස්සනා ව අසස්සනා ව අතතා, ව ලොකො, ව, තෙව සස්සනා නාසස්සනා අතතා ව ලොකො ව, සය. කතෙනා ව රර කතෙනා ව අතතා ව ලොකො ව, අසයකාරෝ අපරකාරෝ අධිව්‍යසමුප්‍රාප්‍යත්‍යන්නා අතතා ව ලොකො ව, ඉදමෙව සවව්, මොසමක්‍රුතනත්. සස්සනා සුබදුකඩා, අසස්සනා සුබදුකඩා, සුබදුකඩා, සයකත්. සුබදුකඩා, පරකත්. සුබදුකඩා, සය කතක් පරකත් සුබදුකඩා, අසයකාරෝ අපරකාරෝ අධිව්‍යසමුප්‍රාප්‍යත්‍යන්නා. සුබදුකඩා. ඉදමෙව සවව්. මොසමක්‍රුතනත්”.

23. වුන්දයෙනි, “අුවැත්නි, මහඟ ගොපුම්බු විසින් කිමෙක් නම් පවසන ලද දු?’යි අන්තොටු පිරිවැලියෝ මෙසේ අසන්නාහ” යන මේ කාරණය වනාහි ඇති. වුන්දයෙනි, මෙසේ කියන අන්තොටු පිරිවැලියෝ “අුවැත්නි, මේ දැකු යි ම හගවත්සු විසින් පවසන ලදී, මේ දුක් උපදනා සේතුව යැයි ම හගවත්සු විසින් පවසන ලදී. මේ දුක් වැනැස්ම යැයි ම හගවත්සු විසින් පවසන ලදී. මේ දුක් වැනැස්මට යන පිළිවෙනැ යි ම හගවත්සු විසින් පවසන ලදී”යි මෙසේ කියැ යුතු වන්නාහ.

24. වුන්දයෙනි, “අුවැත්නි, කවර හෙයින් මෙය මහඟ ගොපුම්බු විසින් පවසන ලද දු?’යි අන්තොටු පිරිවැලියෝ මෙසේ පුළුවුස්නාහ” යන මේ කරුණ ඇති. වුන්දයෙනි, එසේ පුළුවුස්නා අන්තොටු පිරිවැලියෝ මෙසේ කියැ යුතු: “අුවැත්නි, මෙය අරාතිනි:ශ්‍රීත ය, මෙය ධර්මනි:ශ්‍රීත ය, මෙය මාර්ගබ්‍රහ්මවර්යාවට මූල ය. මෙය එකාන්තයෙන් සසර කළකිරෙනු පිණිස පවතී, විරාගය පිණිස නිරෝධය පිණිස ක්ලෙගාප ගමය පිණිස විශිෂ්ට ඇනාය පිණිස, සම්බෝධය පිණිස, නිවන පිණිස පවතී. එහෙයින් එය හගවත්සු විසින් පවසන ලදී” යි (කියැ යුතු.)

වුන්දයෙනි, පුරුවාන්තය (පෙර පැවැති ස්කන්ධ කොටස) පිළිබඳ වූ යම් දාෂ්ටි කෙනෙක් ඇදේ, ඔහු ද ඔවුන් පැවැයියැ යුතු පරිදි මා විසින් ප්‍රකාශිත හ. ඔහු යම්සේ නො පැවැයියැ යුතු නම් කිම? මම එකි නොපට එය පවසන්නෙම් ද? වුන්දයෙනි, අපරාන්තසහගත (මතු ස්කන්ධ කොටස පිළිබඳ වූ) යම් දාෂ්ටි කෙනෙක් ඇදේ ඔවුන් හෙළි කළ යුතු පරිද්දෙන් ඔහු ද මා විසින් ප්‍රකාශිත හ. යම් හැටියෙකින් ඔහු හෙළි නො කළ යුතු නම්, කිම? එහි මම ඔවුන් නොපට හෙළි කරන්නෙම් ද?

25. වුන්දයෙනි, පැවැයියැ යුතු පරිද්දෙන් මා විසින් නොපට හෙළි කරන ලද පුරුවාන්ත සහගත දාෂ්ටිසු කවුරුද? යන්: වුන්දයෙනි, ‘ආත්මයන් ලෝකයන් ගාය්ච්චත යැ’ යි මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’ යි මෙසේ වාද ඇති, මෙසේ වූ දාෂ්ටි ඇති අඩුම් මහඟ බෙමුණු කෙනෙක් ඇති. වුන්දයෙනි, “ආත්මයන් ලෝකයන් අගාය්චත යැ යි ද, ආත්මයන් ලෝකයන් ගාය්චතන් අගාය්චතන් වේ යැ යි ද, ආත්මයන් ලෝකයන් ගාය්චතන් නො ම වේ අගාය්චතන් නො ම වේ යැ යි ද, ආත්මයන් ලෝකයන් ස්වියංකෘත ය යි ද, ආත්මයන් ලෝකයන් පරකාත යැ යි ද, ආත්මයන් ලෝකයන් ස්වියංකෘතන් පරකාතන් වේ යැ යි ද, ආත්මයන් ලෝකයන් ස්වයාකාර ද පරකාර ද නො වේ, යදාව්‍යාසමුත්පන්න යැ යි ද, මෙය ම සත්‍ය යැ යි, සෙස්ස හිස් යැ යි මෙසේ වාද ඇති, මෙසේ වූ දාෂ්ටි ඇති ඇතුම් මහඟ බෙමුණු කෙනෙක් ඇති.

26. තතු වූන්ද යෙ තේ සමණඩාහමණා එච්.චාදිගේනා එච්.දිවියීගේනා සස්සගත්තා අත්තා ව ලොකා ව, ඉදෙමව සවවා මොසමස්සුත්තානි. තායාහා උපසංඝාත්තා, එච්. විදුම්: අන්තීනු බො ඉදා, ආවුශේ, වූවවති සස්සගත්තා අත්තා ව ලොකා වා?" නි යක්‍ර බො තේ එච්.චාහා.පු ‘ඉදෙමව සවවා, මොසමස්සුත්තානි, ත. ගතස්නාතුරුතානාම්. ත. කිස්ස ගෙතු? අක්‍රුදරාස්සුදි-තා පි ගෙනු වූන්ද සනෙනාකේ සත්තා. ඉමාය පි බො අහා වූන්ද පක්‍රුදු-තානිය, තෙව අත්තා සමසම්. සම්බුද්ධයාම් කුත්තා හිගෙයා, අප් බො අහමෙව තතු හිගෙයා යදිදා අධිපාස්සුත්තා.

27. තතු වූන්ද යෙ තේ සමණඩාහමණා එච්.චාදිගේනා එච්.දිවියීගේනා “සස්සගත්තා අත්තා ව ලොකා ව, අසස්සගත්තා අත්තා ව ලොකා ව, සස්සගත්තා ව අසස්සගත්තා ව අත්තා ව ලොකා ව, තෙව සස්සගත්තා නාසස්ස-ගත්තා, අත්තා ව ලොකා ව, සයා කලතා අත්තා ව ලොකා ව, පර්.කලතා අත්තා ව ලොකා ව, සයා කලතා ව පර්.කලතා ව අත්තා ව ලොකා ව, අසයාකාරෝ අපරකාරෝ අධිව්‍යසම්පූර්ණයෙහෙයා, අත්තා ව ලොකා ව, සයාත්.පුබදුකඩා; අසස්සන්.පුබදුකඩා, සස්සතක්වා අසයාතක්වා පුබදුකඩා, තෙව සයාත්. නාසස්සත්. පුබදුකඩා, සයාතකත්. පුබදුකඩා, පරකත.පුබදුකඩා, සයා කත්. ව පරකත.ව පුබදුකඩා අසයාකාර. අපරකාර. අධිව්‍යසම්පූර්ණයෙහෙයා. පුබදුකඩා. ඉදෙමව සවවා මොසමස්සුත්තානි”. තායාහා උපසංඝාත්තා, එච්. විදුම් “අන්තී බො ඉදා ආවුශේ වූවවති අසයාකාර. අපරකාර. අධිව්‍යසම්පූර්ණයෙහෙයා. පුබදුකඩාහෙයි?” යක්‍ර බො තේ එච්.චාහා.පු ඉදෙමව සවවා, මොසමස්සුත්තානි”, ත. ගතස්. නාතුරුතානාම්, ත. කිස්ස ගෙතු? අක්‍රුදරාස්සුදි-තා පි ගෙස් වූන්ද සනෙනාකේ සත්තා. ඉමාය පි බො අහා වූන්ද පක්‍රුදුතානිය තෙව අත්තා සමසම්. සම්බුද්ධයාම් කුත්තා හිගෙයා. අප් බො අහමෙව තතු හිගෙයා යදිදා අධිපක්‍රුදුත්තා. ඉමෙ බො වූන්ද පුබඩනාසහගතා දිවියීනිසස්යා, යෙ මත මයා බ්‍රාහ්මණා යථා තේ බ්‍රාහ්මණත්වා යථා ව තේ න බ්‍රාහ්මණත්වා, ක්‍රි. චො අහා තතු තතු බ්‍රාහ්මණරිස්සාම්?” නි.

26. පුව දැක් ගාස්වන ය, පුවදුක් අගාස්වන ය, පුවදුක් ගාස්වන ද අගාස්වන ද වේ, පුවදුක් ගාස්වන ද නො ම වේ. ආගාස්වන ද නො ම වේ, පුවදුක් සවයාකෘත ය, පුවදුක් පරකෘත ය, පුව දැක් සවයාකෘත ද පරකෘත ද වේ. පුවදුක් සවයාකාර ද නො වේ, පරකාර ද නො වේ, යදාව්‍යාසමුත්පත්ත්න ය, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැයි මෙසේ වූ වාද ඇති, මෙසේ වූ දැඩිවි ඇති ඇතැම මහණ බමුණු කෙනෙක් ඇති. වුන්දයෙනි, එහි ‘අත්මයන් ලෝකයන් ගාස්වන යැ’ යි, ‘මෙය ම සත්‍ය යැ සෙස්ස හිස් යැ’ යි මෙසේ වාද ඇති, මෙසේ දැඩිවි ඇති යම් මහණ කෙනෙක් බමුණු කෙනෙක් ඇදේද, මම ඔවුන් කර එලැඹි, ‘අවැත්ති, ආත්මයන් ලෝකයන් ගාස්වන යැ යි හියනු ලැබේ යන මෙය ඇත්ත ද?’ යි මෙසේ විවාරණි. ඔහු ‘මෙය ම සත්‍ය ය සෙස්ස හිස් යැ’ යි මෙසේ යම් වචනයක් කියන් ද, ඔවුන්ගේ ඒ වචනය නො අනුදනීම්. ඒ කවර ගෙයින්ද? වුන්දයෙනි, මෙහි අන් සැටිලයකින් හැඳිනා ඇතැම සත්ව කෙනෙක් ඇති. වුන්දයෙනි, මෙහි දැඩිවි ප්‍රජාජ්‍යත්වයන් ද තමාහට සමස්මයක් යු නො ම දකිම්. තමාට වැඩි තරම එකකු කොයින් දකිම ද? වැළිදු අධිප්‍රජාජ්‍යත්ව (විශේෂ පැනවිම) යන යමෙක් ඇදේද, එහි මම ම වැඩිකරම් වෙමි.

27. වුන්දයෙනි, එහි ‘අත්මයන් ලෝකයන් ගාස්වන යැ’ යි ‘අත්මයන් ලෝකයන් අගාස්වන යැ’ යි අත්මයන් ලෝකයන් ගාස්වනත් අගාස්වනත් වේ’ යැයි, ‘අත්මයන් ලෝකයන් ගාස්වන ද නො ම වේ’ අගාස්වන ද නො ම වේ’ යැයි, ‘අත්මයන් ලෝකයන් සවයාකෘත යැ’ යි ‘අත්මයන් ලෝකයන් පරකෘත යැ’ යි, ‘අත්මයන් ලෝකයන් සවයාකෘත ද පරකෘත ද වේ’ යැයි ‘අත්මයන් ලෝකයන් සවයාකාර ද නො වේ, පරකාර ද නො වේ යදාව්‍යාසමුත්පත්ත්න යැ’ යි, ‘පුබදුබ දෙක ගාස්වන යැ’ යි පුබ දුබ දෙක ආගාස්වන යැ’ යි, ‘පුබ දුබ දෙක ගාස්වනත් ආගාස්වනත් වේ යැ’ යි ‘පුබ දුබ දුබ දෙක ගාස්වනත් නො ම වේ ආගාස්වනත් නො ම වේ යැ’ යි, පුබදුබ දෙක සවයාකෘත යැ’ යි, පුබ දුබ දෙක පරකෘත යැ’ යි, පුබ දුබ දෙක සවයාකෘත ද පරකෘත ද වේ’ යැයි, ‘පුබ දුබ දෙක සවයාකෘත ද පරකාර ද නො ව යදාව්‍යාසමුත්පත්ත්න යැ, ‘මෙය ම සත්‍ය ය සෙස්සහිස් යැ’ යි, මෙසේ වූ වාද ඇති යම් මහණ කෙනෙක් බමුණු කෙනෙක් ඇදේද, මම ඔවුන් කර එලැඹි, ‘අවැත්ති, පුබ දුබ දෙක සවයාකාර ද පරකාර ද නොව යදාව්‍යාසමුත්පත්ත්න යැ යි කියනු ලැබේ’ යන මෙය ඇත්ත ද? යි විවාරණි. ඔහු ‘මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’ යි යම් වචනයක් කියන් ද, ඔවුන් වේ ඒ වචනය නො අනුදනීම්. ඒ කවර ගෙයිනා? යන්: වුන්දයෙනි, මෙහි අන් සැටිලයකින් හැඳිනා ඇතැම සත් කෙනෙක් ඇති. වුන්දයෙනි, මෙහි දැඩිවිප්‍රජාජ්‍යත්වයන් ද තමාහට සමස්මයක් යු නො ම දකිම්. තමාහට වැඩිකරම් එකකු කොයින් දකිම ද? වැළිදු අධිප්‍රජාජ්‍යත්වය යන යමෙක් ඇදේද, එහි මම ම වැඩිකරම් වෙමි. වුන්දයෙනි, මොඩු පැවැසියැ යුතු පරිදී මා විසින් පවසන ලද පුවාන්තය පිළිබඳ වූ දැඩිවු ය. යමෙසේ ඔහු නො පැවැසියැ යුතු නම්, කිම? එහි මම නොපට ඒ පටිඡන්තනාම ද?

අපරන්තරසහගතා දියනිස්‍යා

28. කතමේ ව වූන්ද අපරන්තරසහගතා දියනිස්‍යා යෙ තෙ මයා බෝකතා යටා මත බෝකාතබඩා? යටා ව තෙ න බෝකාතබඩා, කි.වි.අහ. තෙ තත් බෝකරිස්සාම්?" තී, සත්ත් වූන්ද එක සමණුජමණ එව.වාදීනා, එව.දිවිසිනා: "රුපි අතතා හොති අරෝගා, පරම්මරණ, ඉදමේ සවවා, මොසමකුදුතත්." සත්ත් පත වූන්ද එක සමණුජමණ එව.වාදීනා, එව.දිවිසිනා: "නාරුපි අතතා හොති -පෙ- රුපි ව අරුපි ව අතතා හොති -පෙ- තෙව රුපි නාරුපි අතතා හොති -පෙ- සසුදුදී අතතා හොති -පෙ- අසකුදුදී අතතා හොති, -පෙ- තෙවසකුදුදීනා-සකුදුදී අතතා හොති, -පෙ- අතතා උව්ච්ඡත්ති විනස්සා, න හොති පරම්මරණ, ඉදමේ සවවා, මොසමකුදුතත්. තත් වූන්ද යෙ තෙ සමණුජමණ එව.වාදීනා, එව.දිවිසිනා, රුපි අතතා හොති අරෝගා පරම්මරණ, ඉදමේ සවවා, මොසමකුදුතත්. තත් උපසම්බන්ධා එව. වදුම්: අත් බො ඉද ආවුසේ, වූවත් "රුපි අතතා හොති අරෝගා පරම්මරණ?" තී.ය. බො තෙ එවමාහැනු "ඉදමේ සවවා, මොසමකුදුතත්" තා. තෙසා නාඛුරාතාම්. තා.කිස්ස හෙතු? අකුදුදාසකුදුනා පි හෙතු වූන්ද සනෙනකේ සතතා. ඉමායපි බො අහ. වූන්ද පකුදුතත්තා තෙව අතතානා සමසම. සමනුපස්සාම් කුතෙනා හියෙයා, අප බො අහමේ තත් හියෙයා යදිදා අධිපකුදුතත්.

29. තත් වූන්ද යෙ තෙ සමණුජමණ එව.වාදීනා එව.දිවිසිනා, අරුපි අතතා හොති -පෙ- රුපි ව අරුපි ව අතතා හොති -පෙ- තෙව රුපි නාරුපි අතතා හොති -පෙ- සකුදුදී අතතා හොති -පෙ- අසකුදුදී අතතා හොති -පෙ- තෙවසකුදුදීනා-සකුදුදී අතතා හොති -පෙ- අතතා උව්ච්ඡත්ති විනස්සා, න හොති පරම්මරණ, ඉදමේ සවවා, මොසමකුදුතත්." තත් උපසම්බන්ධා එව. වදුම්: අත් බො ඉද ආවුසේ, වූවත් "අතතා උව්ච්ඡත්ති විනස්සා, න හොති පරම්මරණ න්?" මකුව බො තෙ වූන්ද එවමාහැනු. ඉදමේ සවවා, මොසමකුදුතත්, තා. තෙසා නාඛුරාතාම්. තා.කිස්ස හෙතු? අකුදුදාසකුදුනා පි හෙතු වූන්ද සනෙන-කේ සතතා. ඉමායපි බො අහ. වූන්ද පකුදුතත්තා තෙව අතතානා සමසම. සමනුපස්සාම් කුතෙනා හියෙයා? අප බො අහමේ තත් හියෙයා යදිදා අධිපකුදුතත්. ඉමේ බො තෙ වූන්ද අපරන්තරසහගතා දියනිස්‍යා, යෙ තෙ මයා බෝකතා යටා තෙ බෝකාතබඩා. යටා ව තෙ න බෝකාතබඩා කි.වි.අහ. තෙ තත් බෝකරිස්සාම්" තී

28. වුන්දයෙනි, යම්සේ හෙළිකළ යුතු නො වෙත් නම, ‘එහි මම කුමට එය පවසන්නෙම් ද?’ දි කියැපු යුතු වූ, හෙළිකළ යුතු පරිදි මා විසින් හෙළි කරන ලද්දවූ අපරාත්ත සහගත (අනාගත ස්කන්ධි කොටස පිළිබඳ වූ) දාෂ්චිජු කවරහ? යත්: වුන්දයෙනි, ‘ආත්මය රුපවත්ය, මරණින් මතු අරෝග යැ. මෙය ම සත්‍යය, සෙස්ස හිස් යැ’දි මෙසේ කියන, මෙබඳ දාෂ්චි ඇති ඇතැම මහණ බමුණු කෙනෙක් ඇත. ‘ආත්මය රුපරහිත ය... ආත්මය රුපවත් ද අරුපවත් ද වෙයි... ආත්මය රුපවත් ද නොම වෙයි, අරුපවත් ද නො ම වෙයි... ආත්මය සංඛාවත් වෙයි... ආත්මය සංඛා ඇත්තේ වේ... ආත්මය සංඛා ඇත්තේ ද වේ.... සංඛාව තැන්තේ ද වේ... ආත්මය මරණින් පසු මුල් යුත් වෙයි, වැනුසේයි, මරණින් මත්තෙහි නො වෙයි, මෙය ම සත්‍යය, සෙස්ස හිස් යැ’දි මෙසේ කියන, මෙබඳ දාෂ්චි ඇති ඇතැම මහණ බමුණු කෙනෙක් ආත්මය රුපවත්ය, මරණින් මත්තෙහි අරෝග යැ, මෙය ම සත්‍යය, සෙස්ස හිස් යැ’දි කියන් ද, මම ඔවුන් කරා එලැඹි, ‘අුවැන්ති, ආත්මය රුපවත්ය. මරණින් මතු අරෝග යැ’දි තොප විසින් යම් වවනායෙන් කියනු ලැබේ ද, එය ඇත්තේ ද? (එය ඩුදු වවනමාත්‍රයක් නො ව තොපගේ දාෂ්චිය ම ද?) දි විවාරණි. ‘මෙය ම සත්‍යය, සෙස්ස හිස් යැ’දි යමක් මෙසේ ඔහු කියන් ද, ඔවුන්ගේ ඒ වවනාය නො අනුදනිමි. ඒ කවර හෙයින? වුන්දයෙනි, මෙහි මෙයට වෙනස් සංඛා ඇති එක්තරා සන් කෙනෙක් ඇත්හ. වුන්දයෙනි, මෙ දාෂ්චිප්ලැස්තියෙන් ද තමාට සමස්ම එකක්ඡු නො දකිනි, වැඩි තරම් එකකු කොයින් දකිම් ද? වැළි ද යම් අධිපජ්පතියෙක් වේ ද එයින් මම ම එහි වැඩි තරම් වෙමි.

29. වුන්දයෙනි, එහි යම් මහණ බමුණු කෙනෙක් ‘ආත්මය රුපරහිත වෙයි... ආත්මය රුපවත් ද රුපරහිත ද වෙයි... ආත්මය රුපවත් ද නො ම වෙයි, රුපරහිත ද නොම වෙයි... ආත්මය සංඛා ඇත්තේ වෙයි... ආත්මය සංඛා නැත්තේ වෙයි... ආත්මය සංඛා ඇත්ත් (සංඛාව ඇත්තේත්) නො ම වෙයි, අසංඛාත් නො ම වෙයි... ආත්මය මුල්සුත් වෙයි, වැනුසේයි මරණින් මතු නො වෙයි. මෙය ම සත්‍යය, සෙස්ස හිස් යැ’දි මෙසේ කියන් ද, මම ඔවුන් කරා එලැඹි, “අුවැන්ති, ආත්මය උවැන්තා වේ, වැනුසේ, මරණින් මතු නො වේ, මෙය ම සත්‍යය ය, සෙස්ස හිස්යැ’දි යමක් කියනු ලැබේ ද එය (එ දාෂ්චිය) ඔබට ඇත්දැයි?”දි මෙසේ විවාරණි. ‘මෙය ම සත්‍යය, සෙස්ස හිස්යැ’දි මෙසේ යමක් ම ඔහු කියන් ද, ඔවුන්ගේ ඒ වවනාය නො අනුදනිමි. ඒ කවර හෙයින? යත්: වුන්දයෙනි, මෙහි ඇතැම සන් කෙනෙක් වෙනස් සංඛා ඇත්තාඡු ද වෙත්. (එහෙයිනි.) වුන්දයෙනි, මෙ දාෂ්චිප්පැස්තියෙන් ද තමා හා සම-සමයකු මම් නො ම දකිනි. තමාට වැඩිතරම් එකක්ඡු කොයින් දකිම ද? වැළි ද යම් අධිපජ්පතියෙක් වේ ද එහි මම ම වැඩිතරම් වෙමි. වුන්දයෙනි, හෙළිකළ යුතු පරිද්දෙන් මා විසින් හෙළි කරන ලද, යම්සේ නොපැවැසියපුතු නම් ‘කුමට එය තොපට පවසන්නෙම් ද’ දි මා විසින් නො පවසන ලද, අපරාත්තසහගත ප්‍ර දාෂ්චිජු මොඡු ය.

30. ඉමෙසෑ ව වුනු පුබින්නසහගතානා දිවයිනිසයානා ඉමෙසෑ ව අපරන්නසහගතානා දිවයිනිසයානා පහානාය සමන්කකමාය එව්. මයා වත්තාරා සතිපටකානා දෙසිනා පක්ෂාත්තා. කතමේ වත්තාරා? ඉඩ වුනු හිකු කාලය කායුනුපසි විහරනි ආතාපි සම්පරානා සතිමා, විනොයා ලොක අතිරිකි, දෙමනාසා, වෙදනාසු -පේ- විනෙසු -පේ- ධමෙසු ධමෙනුපසි විහරනි ආතාපි සම්පරානා සතිමා, විනොයා ලොක අතිරිකි)දෙමනාසා. ඉමෙසෑ ව වුනු පුබින්නසහගතානා දිවයිනිසයානා ඉමෙසෑ ව අපරන්නසහගතානා දිවයිනිසයානා පහානාය සමන්කකමාය එව්. මයා ඉමෙ වත්තාරා සතිපටකානා දෙසිනා පක්ෂාත්තා ති.

31. තෙන බො පන සමයන ආයසමා උපවාණේ හගවතේ, පිවිධිතේ, හෝති හගවත්තා විරෝධමානා. අට බො ආයසමා උපවාණේ, හගවත්තා එතදෙවාව්: අව්‍යරියා. හනෙන අඛුත් හනෙන, පාසාදිකෝ වතායා. හනෙන ධමෙපරියා ගො, පුපාසාදිකෝ, වතායා. හනෙන ධමෙපරියා ගො. නාමායා හනෙන ධමෙපරියායො?"ති. "තසම, නිහ ජ්‍යා උපවාණ ඉම්. ධමෙපරියායා පාසාදිකෝ ගත්ව නා දාරෙහි"ති.

ඉදම්වෙට හගවා අත්තමනා ආයසමා උපවාණේ හගවත්තා හායිත්. අතිනාඳිති.

පාසාදිකපුත්‍ර නිවයින්. ජටය්.

30. වුනුදෙයනි, මේ පුරින්ත සහගත දැජ්වීන්ගේ ද මේ අපරාන්ත සහගත දැජ්වීන්ගේ ද ප්‍රහාණය පිණිස ඉක්මීම පිණිස, මා විසින් මෙයේ සතර සතිපටධානයේ දෙසන ලදහ, පනවන ලදහ. කවර සතරක් ද? යන්: වුනුදෙයනි, මෙයි මහණ තෙම කොලෝස් තවන වැර ඇත්තේ, තුවහින් දන්නේ, සිහි ඇත්තේ, ලොවැ ඇඹිධාව හා දෙම්නාස හා දුරු කොට, කයෙහි කායාතුපස්සි වැ වෙශයි. වෙදනාවන්හි... වින්තයන්හි... කොලෝස් තවන වැර ඇත්තේ, තුවහින් දන්නේ, සිහි ඇත්තේ, ලොවැ ඇඹිධාව හා දෙම්නාස හා දුරු කොට, ධ්‍රීයන්හි ධ්‍රීමාතුපස්සි වැ වෙශයි. වුනුදෙයනි, මේ පුරින්ත සහගත දැජ්වීන්ගේ ද මේ අපරාන්ත සහගත දැජ්වීන්ගේ ද ප්‍රහාණය පිණිස, ඉක්මීම පිණිස, මෙයේ මා විසින් සතර සතිපටධානයේ දෙසන ලද හ, පනවන ලදහ.”

31. එ සමයෙහි උපවාණ තෙරණුවේ හාග්‍යවතුන්වහන්සේව පවත් සලකුවේ ඔබ පිටුපසින් සිටියාපු වෙත්. එකලැ උපවාණ තෙරණුවේ ‘වහන්ස, ආය්වයී ය, වහන්ස, අද්ඛුත ය. වහන්ස, මේ ධ්‍රීපයීයය එකාන්තයෙන් දුසාද එළවන පූජාය, වහන්ස, මේ ධ්‍රී පයීයය කිනම් දු? දි ඇසුහ. ‘෋පවාණයෙනි, එහයින් මෙහි මේ ධ්‍රී පර්යාය ‘පාසාදිකයැ’ දි කියා ම සලකවු යැ’ දි වදුල සේක,

හාග්‍යවතුන් වහන්සේ මෙය වදුලෙසේක. ආසුජ්මන් උපවාණ තෙරණුවේ සතුවු සිතුන්නාපු හාග්‍යවතුන් වහන්සේගේ වවනාය සතුවන් පිළිගත්හ.

සවැනි පාසාදික පූජාය නිමිගය යැ.

ලක්ඩ ණුස්සු තබ.

1. එවිට මෙම සුත්‍රයා:

එකං සමය් හගවා සාචිත්‍යය විහරනී පෙනවනේ අනාරපිණික සඳ ආරාම. කතු බො හගවා හිකුවූ ඇමතෙනයි ‘හිකුවෙලු’ නි. ‘හදුනෙනු’ නි තෙ හිකුවූ හගවනේ, පවත්සෙකාසු. හගවා එකදුවෙළ;

අභ්‍යන්තරීය මහාපුරිසභය මහාපුරිසලක්කානි යෙහි සමන්වාගතස්ස මහාපුරිසභය දෙවල ගතියා හටන්ති අනාක්ෂේ; සවේ අගාර අරක්කාවස්සති රාජා ඩොන් වක්කවිත්ති ධීම්සේකා, ධීමලරාජා වාතුරන්නා විඵිතාවී ජනපදන්වා විරියපාන්නා සත්තරතනසමන්වාගත්තා. තස්සීමානි සක්‍රී රත්තාති හටන්ති සෙයුලිදා; වක්කරතනා හැඳිරතනා අස්සරතනා මැණිරතනා ඉහළිරතනා ගහපත්තිරතනා පරිනායකරතනාමෙව සක්මා. පරෝසභස්ථා බො පනාස්ස පුත්තා ලොන්ති සූරා විරහිතරුදා පරෙසනාපාමදුනා. සො ඉම් පය්ලී සාගරපරියන්නා අදෙණුවිනා අස්සෙන්න ධීම්මනා සම්මනා අඩ්විලිය අරක්කාවස්සති. සවේ බො පන අගාරස්ථා අනාගාරිය පබෑජති අරභා නොනි සම්මාසම්මුද්ධා ලොකේ විවත්තව්වදේ කතමානි තාති හිස්බෑවේ අතන්තිංස මහාපුරිසභය මහාපුරිසලක්කානි යෙහි සමන්වාගතස්ස මහාපුරිසභය දෙවල ගතියා හටන්ති අනාක්ෂේ? සවේ අගාර අරක්කාවස්සති, රාජා ඩොන් වක්කවිත්ති -පෙ- සවේ බො පන අගාරස්ථා අනාගාරිය පබෑජති, අරභා නොනි සම්මාසම්මුද්ධා ලොකේ විවත්තව්වදේ.

2. ඉඩ හික්කවේ මහාපුරිසො සූජයන්විසිතපාදේ නොති. යම්පි හික්කවේ මහාපුරිසො සූජයන්විසිතපාදේ නොති, ඉදම්පි හික්කවේ මහාපුරිසිසසා මහාපුරිසිලක්කවා නොති.

1. සෙවකයා මි-ඩේසැල්.

୨. ଶିଳ୍ପିତାଙ୍କୁ-ଜୀବ, କୁଳ.- ଶିଳ୍ପିତାଙ୍କୁ-ତିତ୍କସ.

ලංකාත්මක සුඩුවය

1. මා විසින් මෙසේ අසන ලදී:

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැන් තුවර නිසා දෙවිරම් නම්පූ අනෝපිටු සිටුවුගේ අරමෙහි වැඩිවසනා සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහජෙන්’යි හික්පූන් ඇමුණුසේක. ‘පන්වතුන්’ වහන්සැ’යි ඒ හික්පූ භාග්‍යවතුන් වහන්සේට පිළිවෙන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදුලුසේක:

“මහජෙන්, යමෙකින් සමන්විත මහ පුරිස්හට නිශ්චියා දෙකක් ම වේ ද, අන් තෙවැන්නෙක් නැදේ, එසේ වූ මහපුරිස්ඩු ගේ මහ පුරිස් ලකුණු දෙනිසෙක් වෙත්. ඔහු පිළිබඳ වූ ඒ නිශ්චියා දෙක නම්:

ඉදින් ගිහි ගෙහි වසන්නේ නම්, දැහැමි වූ (දස කුසල් දහම් රක්නා), දැහැමෙන් රජ්‍ය ලැබේ රජ වූ, සිවුසපුර ඉම කොටුනි සිවූ මහදිවයිනට නායක වූ, සතුරන් දිනු, දැනුවුහි තහවුරු බවට පැමිණි, සත් රැවනින් සමන්වාතන වූ, සක්විති රජෙක් වෙයි. සක්රුවන ඇත්රුවන, අස්රුවන, මිණි රුවන, ඉතිරිරුවන, ගැහැවුරුවන, සත්වතු පුත්රුවන ම යැයි ඔහුට මේ සත්රුවන් කෙනෙක් වෙත්. ඉර, විර ඇශ රැව ඇති, සතුරු සහන් මධ්‍යුමයෙහි බුහුටි වූ පුත්තු අයිරා දහස් දෙනෙක් ඔහුට වෙත්. ඒ සක්විති තෙමේ සපුරාණීම කොට මේ පොලොව දුඩුවින් තොර වැඩියෙන් තොර වැ දැහැමෙන් දිනා එයට අයිජනි වැ වෙසෙයි. ඉදින් ගිහිගෙන් නික්මැ පැවිදි ඩිම විදන් වි නම්. පෙරලා ලු කොලොස් සෞචිත් ඇති, රහන් සම්මාසම්බුද්ධිවරයෙක් වෙයි. මහජෙන්, යම දෙනිස් මහපුරිස් ලකුණින් යුත් මහ පුරිස්හට ගති දෙකක්ම වේ ද, අන් තෙවැන්නෙක් තො වේ ද, ඉදින් ගිහි ගෙහි වසන්නේ නම්...සක්විති රජ වන්නේ ද, ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ නම්, ලොවැ කොලොස් සෞචිත් පෙරලා ලු රහන් සම්මාසම්බුද්ධිවරයෙක් වන්නේ ද, මහපුරිස්ඩුගේ එසේ වූ දෙනිස් මහපුරිස් ලකුණු කුවුරු ද? යන්;

2. මහජෙන්, මෙහි මහ පුරිස් තෙමේ සුපිහිටි පා ඇත්තේ වෙයි. මහජෙන් ‘මහපුරිස්තෙමේ සුපිහිටි පා ඇත්තේය’ යන යමෙක් ඇදේදු මෙය මහපුරිස්ඩු ගේ මහපුරිස් ලකුණෙක් වෙයි.

පුන ව පර. හික්කිට්ව මහාපුරිසසස හෙවත්පාදනලපු වකකාති ජාතාති හොත්ති සහස්‍රාරාති සහම්කාති සනාභිකාති සබඩාකාරපරිපූරාති.¹ යම්පි හික්කිට්ව මහාපුරිසසස හෙවත්පාදනලපු වකකාති ජාතාති හොත්ති සහස්‍රාරාති සහම්කාති සබඩාකාති සබඩාකාරපරිපූරාති, ඉදම්පි හික්කිට්ව මහාපුරිසසස මහාපුරිසලක්කිණී. හටති.

පුන ව පර. හික්කිට්ව මහාපුරිසසා ආයතපණ්ඩී හොති -පේ- දිස්බිඛුලි හොති -පේ- මුදුන්ථනහන්පාදු හොති -පේ- ජාලහන්පාදු හොති -පේ- උස්සඩිපාදු හොති -පේ- එක්කරඹීසා හොති -පේ- දිත-කොට්ටාව අභ්‍යාහනමන්කා උහාති පාණ්ඩිලෙපි ජණුත්‍යකාති පරීමසනි පරීමඡති -පේ- කොළඹාගිතවන්ගුයෙකා හොති -පේ- සුව් ගැණු-වල්වන්කා හොති කුණ්ඩිනසන්හිජක්කවා -පේ- සුව්මැවැවි හොති සුව්මන්කා ජ්‍යෙෂ්ඨ රජාරුලු. කාය නා උපලිපාති -පේ- එකොකලුමේ, හොති, එමකකාති ලොමාති ලොම්කුපරපු ජාතාති -පේ- උදියෙකලුමේ හොති, උදියෙකාති ලොමාති ජාතාති නීලාති අස්ථ්‍යනව් ගැණුති -පේ- කුණ්ඩිලාවන්ති² පදක්කිණාවන්කරාතාති -පේ- මුහුමුජ්‍රාගන්කා හොති -පේ- සන්නුදසසදු හොති -පේ- සිහපුබිඛිකාගයා හොති -පේ- විතන්තර-සසා හොති -පේ- නීග්‍රාධිපරීමණිලා හොති, යාචනකවිසස කායා, තාචනකවිසස බ්‍රාම්‍රා, යාචනකවිසස බ්‍රාම්‍රා තාචනකවිසස කායා, -පේ- සමවත්කාක්බිජා හොති -පේ- රසගෙසග්ගී හොති -පේ- සිහහනු හොති -පේ- වන්කාලීසදන්කා හොති -පේ- සමදුන්කා හොති -පේ- අවිරලුදන්කා හොති -පේ- සුපුකක්කදයා හොති -පේ- පහුත්තරිවෙකා හොති -පේ- මුහුමසසරා හොති, කරවිකහාංශී -පේ- අභිනිල-නොන්කා හොති -පේ- ගොපඩුම් හොති -පේ- උණ්ණා හමුකන්නමර ජාතා හොති ඔද්‍යා මුදුනුලසන්හිජා. යම්පි හික්කිට්ව මහාපුරිසසස උණ්ණාහමුබන්නමර ජාතා හොති ඔද්‍යා මුදුනුලසන්හිජා ඉදම්පි හික්කිට්ව මහාපුරිසසස මහාපුරිසලක්කිණී. හටති. පුන ව පර. හික්කිට්ව මහාපුරිසසා උණ්ණීසයිසා හොති, ඉදම්පි හික්කිට්ව මහාපුරිසසස මහාපුරිසලක්කිණී. හටති.

1. සකිංකාර පරිපූර්ණ පුවියන්නමරංසි-පා.

2. ඇංඩියාවවත්ති-මේසා.

තව ද අනෙකක් කියම්. මහ පුරිස්සුගේ යැටි පත්‍රලේ දහසක් දැව් ඇති, නිම්වලලු සහිත, නාණි සහිත හැම අපුරින් පිරිපුන් මොනොවට බෙදුණු අතර ඇති, සක් ලකුණෝ පහළ වූවාසු වෙත්. මහගෙන්, මහ පුරිස්සුගේ යැටි පත්‍රලේ දහසක් දැව් ඇති, නිම්වලලු සහිත, නාණිසහිත, හැම අපුරින් පිරිපුන්, මොනොවට බෙදුණු අතර ඇති, සක් ලකුණෝ පහළ වූවාසු වෙත් යන යමෙක් ඇද්ද, මෙය ද මහගෙන්, මහපුරිස්සුගේ මහපුරිස් ලකුණෝ වෙයි.

තව ද අනෙකකි. මහපුරිස් තෙමෙ දික් විළුම් ඇත්තේ වෙයි. ...දික් ඇතිලි ඇත්තේ වෙයි... මොලොක් වූ තුරුණු අත්‍ර පත්‍රලේ ඇත්තේ වෙයි .. දැල් කුවුලවකට බඳු අත් පා ඇත්තේ වෙයි... මත්තෙහි ගොප අටය පිහිටි පා ඇත්තේ වෙයි... තිබු මුවන්ගේ බඳු ගොඩා ඇත්තේ වෙයි.... සිටියේ ම නො නැමැතුයේ දේ අත්ලන් දේ දා සෑපඹ කෙරෙයි, පිරිමදියි.... කොපුයෙහි ගිලුණු වස්තු ඉහාය ඇත්තේ වෙයි... රන් බඳු පැහැ ඇත්තේ, කසුන් පැහැ සිටිය ඇත්තේ වෙයි... සියුම් සිටිය ඇත්තේ වෙයි; සිටිය සියුම් බැවින් කෙයෙහි රසස දැලී නො ලැගෙයි... එකකි ලොම් ඇත්තේ වෙයි. රෝමකුපයන්හි තනි තනි ම වැ (එකකක් එකක් ම) ලොම් හටගන්නේ වෙයි... උප්පුකුරු අක්ඇති ලොම් ඇත්තේ වෙයි. උප්පුකුරු වූ අක් ඇති, නිල් පැහැ අදුන්වන්, කොඩිඥාල් බඳු වක් වූ, දකුණට කරකුවුණු ලොම්පු හටගන්තාසු වෙත්... බඩු ගේ බඳු යුතු (නොනැමුණු) සිරුරු ඇත්තේ වෙයි.... ...කය දේ අත් පිටු ඇ උප වැ මතු වූ සන් තැනක් ඇත්තේ වෙයි... සිරදක්සු ගේ පෙරඩ කය බඳු පිරුණු කය ඇත්තේ වෙයි... පිරුණු (මොනොවට තැනුණු) පිටතුරු ඇත්තේ වෙයි... තුගරුකක් බඳු පිරිමඩුලු (සම්ප්‍රමාණ) කය ඇත්තේ වෙයි.... ඔහුගේ කය යම් පමණ ද ඔහුගේ බඩිය ද එ පමණ ම ය. ඔහුගේ බඩිය යම් පමණ ද ඔහුගේ කයන් එ පමණ ම ය (කයයේ උසස පමණ ම බඩිය ද වෙයි)... සම වට ගෙල ඇත්තේ වෙයි... (යන් සියක්) රසනාහර තුපු දැන් ගෙල ඇත්තේ වෙයි... සිරදක්සු ගේ බඳු භනු ඇත්තේ වෙයි... සම සතලිසක් දත් ඇත්තේ වෙයි.... සම වූ දත් ඇත්තේ වෙයි... අතර විවර නැති සේ පිහිටි දත් ඇත්තේ වෙයි... ඉතා සුදු දළ ඇත්තේ වෙයි.... සුදුලද් දිව ඇත්තේ වෙයි... බඩු ගේ බඳු කටහඩ ඇත්තේ, කුරවිකෙවිල්ලනා ගේ බඳු මධුර නාද ඇත්තේ වෙයි... ඉතා නිල් නොනැත්තේ වෙයි... රත්පැහැ ලම් වස්සක්සුගේ බඳු ඇස්මඩල ඇත්තේ වෙයි... සුදු මොලොක් සුදුන් රෝදක් බඳු උපා රෝදක් බඳු උපා රෝමයක් දෙකිම අතර හටගන්නේ වෙයි. මහගෙන්, යම් සුදු වූ මොලොක් වූ සුදුන් රෝදක් බඳු උපා රෝදක් බඳු උපා රෝමයක් දැව් අතර හටගන්නේ ද, මහගෙන්, මෙය ද මහපුරිස්සුගේ මහපුරිස් ලකුණෝ වෙයි. මහගෙන් වෙත් ද අනෙකකි. මහපුරිස් තෙමෙ උණ්ඩිඡ ශිෂ් වෙයි. (නළල පටින් වෙතෙක්සු බඳු පිරිපුන් තළල තල ද පිරිපුන් හිස ද ඇත්තේ වෙයි). මහගෙන්, මහපුරිස් තෙමෙ උණ්ඩිඡ ශිෂ් වෙයි යන යමෙක් ඇද්ද මෙය ද මහගෙන්, මහපුරිස්සුගේ මහපුරිස් ලකුණෝ වෙයි.

දුමානි බො කානි හිකිලේ දැනයි-ස මහාපුරිසස මහාපුරිසලක්ඩානි යෙහි සම්බන්ධයෙන් මහාපුරිසස දෙව්ට ගතියා හවතනී අනුස්ථිතු. සවේ අයාරු අරක්මාවසනි, රාජු හොති වක්කවත්තනී -පේ- සවේ බො පන අයාරකමා අනාගාරයා. පක්ඩතනි, අරහු. හොති සම්බන්ධුදේ ලොකො විවික්කවූදේ.

3. ඉමාන් ගො හිසලේ විනිෂ මහාපුරිසභය මහාපුරිසලක්ජන් නී ඩානිරකා පි ඉසළයා ඩාරෙන්න්. නො ව ගො තෙ ජානන් තී ‘ඉමයා කවිසා කතිත්තා ඉම් ලක්ජන් පටිලැඟනයි’ නී.

සුපාත්‍රිවිධිජලක්‍රියා. (1)

මහජෙන්ති, මෙහු වනාහි යමෙකින් පුත් මහ පුරිස්සු ගේ ගත් දෙපෙක් ම වේ ද අන් කෙවින්නෙක් තො වේ ද, ශිඹුගෙහි වුපුවෙක්... සක්විනි වන්නේ ද, ශිඹු ගෙන් නික්ම ලෙඛවි කෙරලය සෙවෙණි පෙරලාඩ රහත් සම්මාසම්බුද්ධිවරයෙක් වන්නේ ද, එසේ පු මහ පුරිසක්සු පිළිබඳ පු ඒ දෙනියේ මහ පුරිස ලකුණු වේන්.

3. මහජෙන්ති, ඒ මේ දෙනිය මහ පුරිස ලකුණු සහනෙන් බැහැර පු සාමිසු ද සින්හි ආ දරත්. ඔහු එය සින්හි තො දරන්නාසු නම්, මෙබදු කම්යන් කළ බැවින් මේ නම් ලකුණ ලබා ගැනී තො දන්නාසු ය.

සුප්‍රතිජ්‍යීන පාද ලක්ෂණය (1)

මහජෙන්ති, තරාගත කෙමෙ පෙර දැනි පෙර බෙවෙති පෙර වුපු තන්හි දී, පෙර මිනිස් වූයේ ම (පෙර මිනිස් වැ ඉපැද සිටි කල්හි) කුසල් දහමි දැඩි ගැනුම් ඇත්තේ, තිසල සමාදන් ඇත්තේ විදී, කාය පුවිරිභයෙහි ද වාක් පුවිරිතයෙහි ද මනස්පුවිරිතයෙහි ද, තමා ලත් තොටය ගෙද දිවැලදිමෙහි ද, පත්සිල් ඇ සිල්සමාදන් වැ ගැන්මෙහි ද, පෙහෙවය් වුපුමහි ද මවට කටයුතු වතාවත්හි ද පියාට කටයුතු වතාවත්හි ද මහඹුනට කටයුතු සත්කාරයෙහි ද, බමුණතට කටයුතු සත්කාරයෙහි ද, කුලයෙදවුවන් පුදන බවහි ද, තවත් මේ බඳුපූ අන් අන් වෙසෙයි කුසල් දහමි දැඩි ගැනුම් ඇත්තේ නිසල සමාදන් ඇත්තේ විය යන යමෙක් ඇද්ද, හේ තෙම ඒ කම් කළ බැවින්, පුන පුනා කළ බැවින්, ඒ කම්යෙගේ උත්සන්න බැවින් අප්‍රමාණ බැවිනා කාඩුන් මරණින් මතු මනා ගත් ඇති සහ ලොවට පැමිණෙයි. එහි ඒ මහපුරිස තෙමෙ දෙවා ආයත් ද, දෙවා පැහැරයන් ද, දෙවා සැපුයන් ද, දෙවා යසයින් ද, දෙවා අදිපති බැවින් ද, දෙවා රුවින් ද, දෙවා හඩින් ද, දෙවා ගඩින් ද, දෙවා රෝසන් ද, දෙවා පහසින් ද යන දස කරුණෙකින් අන් දෙවායන් ඉක්මැ සිටි. හේ එයින් සැව මේ මිනිසන් බවට පැමිණියේ ම මේ මහපුරිස ලකුණු ලබයි. හේ පුපිහිටි පා ඇත්තේ වෙයි, බිමැ සම ලෙස පා තබයි, සම ලෙස පා, තහයි. සියලු අවශ්‍යයෙන් පුත් පත්ලෙන් සමලෙස බිම පහසි (පායායි) හේ ඒ ලකුණින් සමන්විතවූයේ, ඉදින් ගිහි ගෙහි විසන්නේ විනම්, දූෂණල් දහම් රක්නා, දහුමෙන් රජ පු, සිවු සපුර හිම තොටුනි සිවු මහදිවයිනට නායක පු, සභුරන් දිනු, දනුවහිත නායුවූ බවට පැමිණි, සත් රුවනින් සමන්වාගත පු සක්විනි රෙපක් වෙයි. සක්රුවනා ඇත්තුවනා අසරුවනා මිණිරුවනා ඉහැරුවුවනා ගැහැරුවුවනා සත් වනු ප්‍රත්රුවනා ම යැයි ඔහුට මේ සත් රුවන් කෙනෙක් වෙන්.

පරෝසහස්‍ය.. බො පනසා පුත්‍රා හටත්ති පුරා විරඩිතරුපා පරෙසනාහාමදානා. සෞ ඉම.. පයිවි.. සාගරපරියනනා.. අබ්‍රූමන්තිමතා-මක්කේක.. ඉදි.. එත්.. බෙම.. සිව.. නිරඛුද.. අදැනීන අස්සේන ධිමෙමන සම්මන අනිවිරිය අක්කාවසන්. රාජා සමානෙනා කි.. ලහනි? අවික්බුම්සියා හොති කෙනාවි මනුස්සහුනෙනා පවච්චීකෙනා පවච්චීමෙනන්. රාජා සමානෙනා ඉද.. ලහනි. සවේ බො පන අගාරසමා අනාගාරිය.. පබ්‍රිතන්, අරහ.. හොති සමාසම්බුද්ධා ලොකේ විවක්‍රමිතද. බුද්ධා සමානෙනා කි.. ලහනි? අවික්බුම්සියා¹ හොති. අභිනන්තරහි වා බාහි රහි වා පවච්චීකෙහි පවච්චීමෙහි රාගයන වා දෙසන වා මොහන වා සම්බුද්ධා වා බුෂම්බුද්ධා වා දෙවෙන වා මාරෙන වා මහමුනා වා කෙනාවි වා ලොකස්ම්.. බුද්ධා සමානෙනා ඉද.. ලහනි.එතමස්.. හත්වා අවාවාව.

තලන්ත.. වුවන්:

සවේ ව ධිමෙම ව දමේ ව සංයමේ
සෞවේයයයිලාලපුපොසලේසු ව,
දනා අහි-සාය අසාහසර රත්නා
දළු.. සමාදය සමත්තමාවරි²

සෞ තෙන කමෙමන දිව.. අපක්කම්
සුබ.. ව බේඩිරන්යා ව අනිහි
තන්, වටිනා, පුනරාගත්නා, ඉඩ
සම්හි පාදනි යුයි වුයි වුයිකිරි..

බ්‍රාක-සු වෙයාස්ථන්තිකා සමාගතා
සමප්‍රතිවෘත්සා න හොති බමහනා,
ගිහිසා වා පබ්‍රිතසා වා පුනා
න.. ලකඛිණ.. හටති තද්‍යුලේතකං.

අක්බුම්සියා හොති අගාරමාවස..
පරාහිහු සත්තුහි සත්තුමදානෙනා,
මනුස්සහුනෙනිඩ හොති කෙනාවි
අක්බුම්සියා තසා එලෙන කම්මුනෙ,

-
1. අක්බුම්සියා - මේසා.
 2. සමස්සමාවරි - ආයා. කුමා.
 3. සමක්කම් - මේසා.
 4. විභා - ආයා.

ඇර වූ, විර ඇහ රුවැනි, සතුරු සෙන් මධ්‍යමයෙහි ප්‍රාග්‍රාමීය අධිරාජුන් ප්‍රත් කෙනෙක් ඔහුට වෙතේ. හේ සපුරා හිමි කොටුනි, සතුරන් නමැති හුල් තැනි, උවදුරට කරුණු තැනි, සතුරන් නමැති කටු තැනි (නොහොත් සෞරුන් සතුරන් තැනි), සමාඛ්‍ය වූ සැපතින් පිරුණු, බිය රහිත, උවදුරු තැනි, සොර සතුරු කැලුල් තැනි මේ පොලාව දුම්‍රියෙන් අවශ්‍ය තොර වි දැහැමෙන් අත්පත් කොට ගෙනා, නායක වි වෙසයි. හේ තෙමෙහි රජ වන්නේ කුමක් නම ලබා ද? හේ මිනිස් වූ කිසිදු සතුරු පස-මිතුරක්සු විසින් නො මැඩි ලියැ හැක්කේ වෙයි. රජ වනුයේ හේ මේ අනුසජ්‍ය ලබයි. ඉදින් හේ තෙමෙහි ගිහි ගෙන් නික්මී පැවිදි වන්නේ නම්, රහන් වූ ලොවැ සිද පෙරලා හඟ කෙලෙස් සෙවෙනි ඇති සම්මා සම්බුද්ධ වරයෙක් වෙයි. හේ ප්‍රාදු වූයේ ම කුමක් නම ලබා ද? ඇතුළතැ හෝ බැහුරතැ සිටි සැතුරන් විසින්, පසමිතුරන් විසින් රාගයෙන් හෝ දෙහු-යෙන් හෝ මෝහයෙන් හෝ මහණක්සු විසින් හෝ බලුණක්සු විසින් හෝ දෙවියක්සු විසින් හෝ මරක්සු විසින් හෝ බැකක්සු විසින් හෝ මොවැ කිසිදු එකක්සු විසින් මැඩිලියැ නොහැක්කේ වෙයි. වූයේ ම මේ අනුසජ්‍ය ලබයි.

හගවත්සු මේ කරුණ වදුලහ. එහි මේ අරිය ම ගාරාබනධිනායෙන් කියනු ලැබේ:¹

“හේ තෙම සබවස්හි ද දස අකුසල්දහමි ද ඉදුරන් දමනුයෙහි ද සිල් හැවුරුමෙහි ද ද්‍රාන්දෙරින් පිටිතුරු බවහි ද සිල්රක්මෙහි ද පෙහෙවස් ප්‍රාප්‍රමිති ද දීමෙහි ද මෙරමා තොපෙලිමෙහි ද රෝද තොවූ හ්‍රියාහි ද ඇලුණේ එය තරයේ සමාදන් ව ගෙනා, නිමාවට ම පිරි ය.

හේ ඒ කුසල් කමින් දෙවිලෙප් පැමිණියේ ය. සැප ද කෙලිසුව ද පසකම් ද හේ වැළැදුනුයේ ය. එයින් සැව තැවැනි මෙහි ආයේ, සම දෙපත්ලෙන් පොලාව පැහැඳි

රජගට සපැමිණි ගත ලකුණු කියන බලුණෙක් “සම ලෙස බිමැ පිහිටුනා පත්‍රල් ඇතියසු ගේ සිටි තැනින් සැලිමෙක් තොවැයි”ද, “එ සුපිහිටි පා ලකුණ ගිහියකු හෝ පැවිද්දකු හෝ පිළිබඳ වූ ඒ අරුතා පවසනුයේ වේ යු”යි ද පැවිසුහ.

හේ ගිහි ගෙහි වසන්නේ නම්, සතුරන් විසින් තො මැඩිලියැ හැකි, ආනුන් මැඩි පවත්වනුයෙහි සමන්, සතුරන් මඩනා සක්විත්තෙක් වෙයි. ඒ කමිසුගේ එලයෙන් මිනිස් වූ කිසිවකු විසිනුත් සෙලැවියැ තො හැක්කේ වෙයි.

1. ම යාරාබනධි අක්දකරුන් වේ සේ සූත්‍රය අදාළයේ නිය.

සටව ව පෙබජ්මුපෙන් තාදිසා,
නොකැමීම්පදුනිරෝකා විවිකඩෙනා,
අශ්‍යෙනා න සෞ ග විජත් ජාතු බමිභත්.
තරුණතෙමා එසහි තස්ස ධමතා'ත්.

පාදනාලපු වක්‍කාලක්චාරු (2)

4. යම්පි කිකඩිව තත්තාගතෙනා පුරිම්. ජාත්‍ය්. පුරිම්. හට. පුරිම්. නිකෙත්. පුබේ මනුස්සාගතෙනා සමානේ බෙඟුජනසා සුබාවහා අහොයි, උගෙන් උත්තාසං යයා අපනුදිතා ධමිකා ව රසකාවරණගුසායි. සංවිධාතා සපරිවාරු ව දනා අදයි. සෞ තස්ස කම්මසා කත්තත් උපවිතත්තා උස්සන්නතා විපුලතා, කායසා හේද පරමෝරණා සුගත්. සහා. ලෙකං උපජ්‍යත් පෙ- සෞ තතා, වුනෙනා ඉන්නතා ආගතෙනා සමානේ, ඉම්. මහාපුරිසඳුක්චාරු පරිලාභත්, හෙවත් පාදනාලපු වක්‍කානි රාතානි හොඨයි සහසාරානි සනාභිකානි සඛාකාකාර-පරිපුරානි සුවිහත්තනරානි. සෞ තතා උකිඩෙනා සමන්නාගතෙනා සටව අගාර්. අජකාවසන් රාජ්, හොත් වක්‍කාවත් -පෙ- රාජ්, සමානේ, ක්. උහත්? මහාපරිවාරෝ, හොත්, මහා'සා හොත් පරිවාරා ම්‍රාණ්ඩ-ගහපතිතා තෙගමජානපදු ගෙනකා මහාමත්තා. අතීකවත්, දෙවාරිකා, අමවා, පාරිසජ්, රාජානේ, හොගියා කුමාරා. රාජ් සමානේ, ඉදා උහත්.

සටව අගාරසා, අනාගාරයා පෙබජ්ත්, අරහා හොත් සම්-සම්බුද්ධා ලෙක එවිනාවිජදේ. වුද්ධා සමානේ, ක්. උහත්? මහාපරිවාරෝ හොත්, මහා'සා හොත් පරිවාරා සික්වු සික්වුනියා උපාසකා උපාසකායා දෙවා මනුසා අසුරා නාගා ගන්ධිබා. වුද්ධා සමානේ, ඉදා උහත්. එතමන්. හගවා, ආවෙශාව තම සෑත්. වුව්වත්:

පුරර පුරන්, පුරිමාපු රාතිපු
මනුස්සාගතා, බෙඟුනා සුබාවහා,
උබේගලත්තාසහයාපනුදනා
ගුතතීපු රසකාවරණපු උස්සා.

සෞ තතා කම්මනා දීවා. සමක්කම්
සුබක්කා බේඩි, රනීගියා ව අනිහි,
තතා, විවිනා, පුරනාගතා ඉඩ
වක්‍කානි පාදදසු දුවෙපු විනුත්
සමන්නානාමීනි සහසාරානි ව.

එ බඳුව් ඒ තුවණුන්නේ මහජනයෙහි ඇලුණෝ ඉදින් පැවිදි වන්නේ නම්, ලොවට අගපත් වූයේ, හැම සත්ත්වට උතුම වූයේ, කිසි කළකත් මෙරමා, ගෙන් සැලෙන බවට නොපැමිණෙයි. මේ ඒ මහපුරිස්ස පිළිබඳ ධීමිනා යි.

පාදාලයන්හි ව්‍යුත්‍යාලු (2)

4. මහජන්නි, තරාගත තෙම පෙර දැකි පෙර බෙවෙකි, පෙර වූපු තන්හි, පෙර මිනිස් වූයේ ම උද්වෙග (සොර ආදින්ගෙන් වන) බිය ද, උතුෂාස (යක් ආදින්ගෙන් වන උවදුරු) බිය ද දුරුලුවයේ දැහැමි රකවරණ සළස්‍යනුයේ බොහෝ දෙනාගේ සුව පහසුව පිළිස වූයේ ය, පිරිවර සහිත ව දන් දුන්නේ ය යන යමෙක් ඇදේ, හේ තෙමෙම ඒ කළ කළ බැවින්, පූහාදනා කළ බැවින්, ඒ කළියාගේ උත්සන්නා බැවින් අප්‍රමාණ බැවින් කාඩුන් මරණින් මතු මතා යනි ඇති සහ ලොව උපදී...හේ එයින් සැව, මේ මිනිස් බවට ආයේ ම, මේ මහපුරිස් ලකුණ ලබයි. ඔහුගේ යැව් පත්‍රලේකි දහසක් ද්‍රව්‍ය ඇති, නිම වළුලු සකින, තැබ සහිත, හැම අපුරින් පිරිපුන්, මොනාවට බෙදුණු අතර ඇති, සක්ලකුණු පහළ වූවේ වෙත්. ඒ ලකුණෙන් සමන්විත හේ තෙමෙම ඉදින් ගිහි ගෙහි වසන්නේ නම්... සක්විති රජ වෙයි. රජ වූයේ ම කුමක් ලබා ද? මහ පිරිවර ඇත්තේ වෙයි. ඔහුගේ ඒ පිරිවර බෙමුණෙන් හා ගැහැවුයේ ය, නිගමවැස්සන් හා දනුවූ වැස්සෙයේ, ගණක-යන් (රජුගේ අයවිය ගණින්නන්) හා මහ ඇමැත්තේන් ය, සෙනාන රක්නා ඇමැත්තේන් ය, දෙරවු පල්ලෝ ය, පිරිස ද (පරපුරෙන් ම රජ පිරිසැ වූ) ඇමැත්තෙයේ ය, රජදරුවේ ය, ගම මුදලියේ ය, රජකුමරජු ය යන මහන් පිරිවර ඔහුට වෙයි. රජ වන්නේ හේ මෙකි ද ලබයි.

ඉදින් ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ නම්, ලොවැ පෙරලු කෙලෙස් සෙවෙකි ඇති රහන් සම්මාසම්මුදුවරගයක් වෙයි. වූදු විනුයේ කුමක් ලබා ද? මහපිරිවර ඇත්තේ වෙයි. මහජනය, මෙහෙනියේ ය, උවසු-වේ ය, උවැසියේ ය, දෙවිහු ය, මිනිස්සු ය, අපුරුයේ ය, නායුයේ ය, යැදවුහු යැයි මහ පිරිවර ඔහුට වෙයි. වූදු විනුයේ මෙය ලබයි. හාගු-වතුන් වහන්සේ මෙකරුණ විදුලස්ක. එහි ගාරා බන්ධන වශයෙන් මෙය කියනු ලැබේ:

“පෙර බොහෝ පූර් කාලයෙහි පළමු රාත්‍රීන්හි ද මිනිස් වූයේ, බොහෝ දෙනාට සුව එලුවී ය. උත්‍යාග උතුෂා නිසා උපදාන බිය දුරු කරන්නේ විය. ගොපනයෙහි ද රක්ෂාවරණයෙහි ද උත්සුක විය.

හේ ඒ කළියෙන් දෙවිලෝ ගියේ ය. දෙවිලෝ සුව ද දිවා ස්ථිර හා පාවකාම රහින් ද වින්දේ ය, එයින් සැව, තැවැක මෙහි ආයේ, හාන්පස නිම්වලපු ඇති, දහසක් ද්‍රව්‍ය ආදිය ඇති සක් ලකුණු දෙපත්-ලෙසි ලබයි.

බ්‍රාක්‍රි වෙයාක්‍රිත්‍රතිකා සමාගතා,
දිස්වා කුමාරං සත්‍රපුක්‍රිඳුලකඩිණා.
පරිවාරවා හෙස්සනි සත්‍රුමද්‍රූහනා
තරා ති වකකානි සමන්තනාලීනි.

සල්ව න පබෑජමුපෙනි තාදිමසා,
විතන්තනි වකකා පයටිං පසාසනි
තස්සානුපුත්‍රතා'ධි' හවන්ති බඟනියා
මහායසං සමපරිවාරයන්ති නා.

සල්ව ව පබෑජමුපෙනි තාදිමසා,
ගොඩබලමඡනුගිරත්තා විවකඩිලේ,
දෙවා මනුසා පුරුදකඩිරස්සනා
ගජ්ඩ්බිත්තාගා විහා වතුපෘද
අනුත්තරං දෙවමනුස්සපුජිතා.
මහායසං සමපරිවාරයන්ති නාන්නි.

ආයත්පාණ්ඩිකාදිනි හිනි ලකඛණානි (3-5)

ර. යම්පි සිස්කිවේ තරාගත්තා පුරිමං රාත්‍රි පුරිමං හට්‍ර පුරිමං නිශේකතං පුබේ මනුස්සහුන්නා සමාන්‍යානු පාණානිපාතං පහාය පාණානි-පාතා පරිවිරත්තා අමායි, නිහිතදෙණුවා නිහිතසංස්‍යා ලඟී දායාපන්තා සබැජාණුත්තිතානුකමේ විහායි, සො තස්ස කම්මස්ස කතත්තා උපලිතත්තා උසස්නාත්තා විපුලතා -පෙ- සො තත්තා වූත්තා ඉත්ත්තා ආගත්තා සමාන්‍යා ඉමානි හිණි මහාපුරිසලකඩිණානි පවිලහත්, ආයත්පාණ්ඩි ව හොති දිස්කිවුලි ව බුහමුදුගත්ත්තා ව. සො ගත්ති ලකඛිලේන්හි සමන්තාගත්තා, සල්ව අගාරං අර්ක්වාවසනි, රාජා හොති වකකවත්තන් -පෙ- රාජා සමාන්‍යා ක්. ලහති? දිසාපුකො, හොති විරවිධිනිකා, දිස්මාපුම්පාලෙනි. න සකකා හොති අත්තරා ජීවිතා වාරුපෙත්තා. කෙනාවි මනුස්සහුන්නා පවිච්චිකෙනා පව්චාලින්නන. රාජා සමාන්‍යා, ඉදා ලහති -පෙ- බුද්ධියා සමාන්‍යා ක්. ලහති? දිසාපුකො හොති විරවිධිනිකා, දිස්මාපුම්පාලෙනි, න සකකා හොති අත්තරා ජීවිතා වාරුපෙත්තා. පව්චාලින්න සම්මෙන්න වා, බුෂණ්‍යාන්න වා, දෙවනා වා, මාරෙන වා, බුහමුනා වා, කෙනාවි වා ලොකස්ම්. බුද්ධියා සමාන්‍යා, ඉදා ලහති. එතමන්. හගවා ආවෝවි. තගෝත්තා. මුවවති:

1. සසඟනු යෙකා, ව - මණසං

2. සසඟ (කම්)

(රජගෙට රස්වූ නිමිත්තපායික බමුණෝ සිය පින් ලකුණු ඇති, කුමරපු දැක, මේ තොම මහත් පිරිවර ඇති, සතුරන් මධින සක්විති රජක් වන්නේ ය. එසේ හෙයින් ම එයට පෙර නිමිති විසින් පතුල්හි හාත්පස නිමිවලපු ඇති සක්ලබුණු ඇත.

ඉදින් එඛදු තැනැත්තේ පැවිද්දව තො පැමිණේ නම්, අණසක පවත්වයි, පැවත්වයි අනුගාසන කෙරේ. ඔහුට මෙයි ක්ෂේත්‍රයෙය් අනු-පුක්ත වෙත්. මහත් යගස් ඇත්තාපු ඔහු හාත්පස පිරිවරන්.

ඉදින් තොජකාම්ප්‍රජන්දයකි ඇශ්‍රුණු එඛදු ඒ කුවණැත්තේ පැවිදී බවට පැමිණෙන්නේ නම්, දෙවියෝදීමිනිස්සු ද අපුරයෝදීයක්මයෝදී රකුණෝදී, ගන්ධිවියෝදී, නාගයෝදී, පක්ෂිපු ද, සිවුපාවෝදී අනුත්තර වූ දෙවි-මිනිස්සන් විසින් පුද්නාලද මහත් යගස් ඇති ඔහු පිරිවරන්.

අයත්පැණිතාදී කුත් ලකුණු (3,4,5)

5. මහණෙනි, තාරාගත තොමේ පළමු රාතින්හි, පෙර සසරෙහි, පෙර වූපු තත්ති පෙර මිනිස් වූයේ ම ප්‍රාණකාතය හැර, ප්‍රාණකාතයන් වැඳැක්කේ විය, බහා තබන ලද දුෂී ඇත්තේ, බහා තබන ලද ගසු ඇත්තේ, පණිවායයකි ලැංජා ඇත්තේ, සතුයන් කෙරෙහි දායායන් ඔහු වූයේ, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති වූ විසිය යන යමේක් ඇදේ, හේ තොමේ ඒ කමිය කළ බැවින්, රස් කළ බැවින්, උත්සන්න බැවින්, අප්‍රමාණ බැවින්, කාඩුන් මරණින් මතු මතා ගති ඇති සහ ලොවට පැමිණෙයි. හේ එයින් සැවි, මේ මිනිස්බවට පැමිණියේ ම, මේ මහ පුරිස් ලකුණු කුන ලබයි. හේ දික් විශ්‍රම ඇත්තේ වෙයි, දිගුහිලි ඇත්තේ ද වෙයි, බැහැව බඳු සාපු ගරිරය ඇත්තේ වෙයි. ඒ ලක්ෂණ-යන්ගෙන් සමන්විත වූ හේ තොමේ ඉදින් ගිහි ගෙහිවසන්නේ නම්..... සක්විති රජක් වෙයි. රජ ව්‍යුහයේ කුමක් ලබා ද? හේ බොහෝ කළ එවත් ව්‍යුහයේ දිර්සාපුජ්ක වෙයි. දිර්ස ආයුෂයක් රක්ෂා කෙරෙයි. මනුෂ්‍ය වූ කිසි සතුරකු විසින් පසම්බුරකු විසින් අතර දිවියෙන් තොර කරන්නට තො හැකි වෙයි. රජ ව්‍යුහයේ මෙය ලබයි... වූ ව්‍යුහයේ කුමක් ලබා ද? බොහෝ කළ එවත් ව්‍යුහයේ දිර්සාපුජ්ක වෙයි, දිර්ස ආයුෂ පාලනය කෙරෙයි. කිසි සතුරු පසම්බුරු මහණකු විසින් හෝ බමුණු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඩකු විසින් හෝ ලොවූ කිසිවැකු විසින් අතර දිවියෙන් තොර කරන්නට තො හැකි වෙයි. වූ වන්නේ මෙය ලබයි."

මරණවධාහයන්නේ, විදින්වා
පට්ටිරෙනා පරමාරණායනායි²
තෙන පුවරිනෙන සහාමගමා³
පුකත්ත්ලවිපාකමනුහායි.

විවිධ පුනරිධාගන්නා සමානේ
පට්ටාහති ඉඩ තීමි ලකඛිණා,
හවති විපුලදීයපාසඇත්තින්කා
මුහමා'ව සූප්‍ර පුහා පුරාතාගන්නා.

පුහුරෝ පුසු පුසඇත්තිනා පුරාතා
මුදුතාලණවිතුලියස්ස හොත්ති දිසා,
තීමි පුරිසවරගෙලකඛිණෙනි
විරයපනාය⁴කුමාරමාදියන්ති.

හවති යදි ගිහි විර් යපෙති
විරතර් පබිජති යදි තන්නා, හි
යාපයති වසිදි හාවනාය
ඉති දිසායුකතාය තත්ත්වීමින්ති.

සත්ත්‍යසදනාලකඛිණ.. (6)

6. යම්පි සිස්කිවේ තරාගන්නා පුරිම්. ජාති.. පුරිම්. හව්. පුරිම්.
තීකෙත්. පුගෙඩ මනුස්සහුන්නා සමාන්‍ය දකා අහායි පැහැතානා. රසිතානා.
බාදනීයානා. හොජනීයානා. සායනීයානා. ලෙහනීයානා. පානානා., සො
තස්ස කමමස්ස කතනු -පෙ- කන්නා වුතෙනා ඉන්නතා ආගන්නා සමාන්‍ය
ඉම්. මහාපුරිසලකඛිණ.. පට්ටාහති, සත්ත්‍යසයදා හොති. සත්ත්‍යසය උසස්ද
හොත්ති: උහොසු ඔන්න්සු උසස්ද හොත්ති, උහොසු පාදසු උසස්ද
හොත්ති, උහොසු අංසකුවෙසු උසස්ද හොත්ති, බනේ උසස්දහොත්ති
සො ලතන ලකඛිණෙන සමන්තාගන්නා සවේ අගාර. අජ්ංචුවසති රාජා
හොති වක්කවත්ති -පෙ- රාජා සමාන්‍යා කි. ලහති? ලාභි සොති
පැහැතානා. රසිතානා. බාදනීයානා. හොජනීයානා. සායනීයානා. ලෙහනීයානා.
පානානා. රාජා සමාන්‍යා ඉදා. ලහති. බුද්ධි සමාන්‍යා කි. ලහති?
ලාභි සොති පැහැතානා. රසිතානා. බාදනීයානා. හොජනීයානා. සායනීයානා.
ලෙහනීයානා. පානානා. බුද්ධි සමාන්‍යා ඉදා ලහති. එනමනු. හගවා
අවාව. කනේත්ත. වුවවත්ති:

-
1. මරණ (මරසා)
 2. මාරණාය හොති (මරසා)
 3. සොතා සො, පුවරිනෙන සයාමගමයි (යායා)
 4. විරයාපනාය (යායා)

භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදුල සේක. එහි මෙය ගාරායෙන් මෙසේ කියනු ලැබේ:

‘කමහට මරණ වධයෙන් උපන් බිය දැන, මෙරමා නැයිලෙන් වැළැක්කේ විය. ඒ කුගලකම්යෙන් යවරියට පැමිණියේ ය. කුගල කම්යාගේ එලවිපාකය අනුහට කෙලේ’ ය.

දෙවිලෙවින් සැව, නැවිනු මෙහි ආයෝම, ලක්ෂණ තුනාක් ලබයි. මහන්වු දික් විපුල ඇත්තේ වෙයි. බඩුහු මෙන් මොනොවට සංජු ප්‍රියේ ගොහන වෙයි, මොනොවට උපන් ගාතු ඇත්තේ වෙයි.

යහපත් බාහු ඇත්තේ, තරුණ වූයේ, මනා සවහන් ඇත්තේ, මොනොවට උපන්තේ වෙයි, ඔපුගේ මොලොක් තරුණ ඇතිල්ලෝ දික් වෙයේ. මෙකි ග්‍රෑශ්‍ය වූ තුන් මහ පුරිස් ලකුණින් කුමරපු බොහෝ කල් ජිවත් වනු පිණිස (සමතක්පු කොට) නිමිත්තපායිකයෝ දක්වයේ.

ඉදින් ගිහි වන්තේ නම්, බොහෝ කල් ජිවත් වේ. ඉදින් පැවිදි වන්තේ නම්, වැශිතාපාජ්‍ය වූයේ, සංදේශ භාවනායෙන් යුත්ත වූයේ, එයට වඩා බොක්කල් ජිවත් වෙයි. මෙසේ දිර්සායුණ්‍යක බවට ඒ ලකුණු දි කිහි.

සජ්‍යාන්සය ලක්ෂණ (6)

6. මහණෙනි, කරායත තෙමේ පෙර දැහි, පෙර සසරෙහි, පළමු වූසු තත්ත්වී, පෙර මිනිස වූයේ ම ප්‍රාණිත වූ රසවත් වූ කෑ පුතු දැ ද, වූදියැ පුතු දැ ද, රස වින්දු පුතු දැ ද. ලෙවියැ පුතු දැ ද, අභ්‍ය පානයන් ද දෙන්තේ විය යන යමෙක් ඇදුදු, හේ ඒ කම්ය කළ බැවින්, රස් කළ බැවින්, ඒ කම්යාගේ උත්සන්ත බැවින්, මහන් බැවින්, කාඩුන් මරණින් මතු මනා ගති ඇති සහ ලෙවාවට පැමිණෙයි.... හේ එයින් සැව මේ මිනිස බවට පැමිණියේ ම මේ මහ පුරිස් ලකුණු ලබයි: සත් තැනෙක උත්සන්ත වෙයි: සත් තැනෙක්හි පිරිපුන් මස් ඇති වෙයි: දේ පිටු අත්ලෙහි පිරිපුන් මස් ඇති වෙයි. දේ පිටු පතුල්හි පිරිපුන් මස් ඇති වෙයි, දේ උරහිස්හි පිරිපුන් මස් ඇති වෙයි, කරෙහි පිරිපුන් මස් ඇති වෙයි. හේ තෙමේ ඒ³ සංඡ්‍ය උත්සය ලක්ෂණයෙන් සමන්විත වූයේ, ඉදින් ගිහි ගෙහි වෙසේ නම්,... සක්විනි රජ වෙයි. රජ වන්තේ මෙය ලබයි. ප්‍රාණිත වූ රසවත් වූ බාධා හෞරු ලෙහා පෙයයන් ලබන සූප්‍ර වෙයි. රජ වනුයේ මෙය ලබයි. වූදු වනුයේ කුමක් ලබා ද? ප්‍රාණිත වූ රසවත් වූ බාධා හෞරු ලෙහා පෙයයන් ලබන සූප්‍ර වෙයි. වූදු වනුයේ මෙය ලබයි. භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදුල සේක. එහි ගාරාබනධිනයෙන් මෙය කියනු ලැබයි:

බජ්‍යේභාජනා අට ලෙයාසායියා
උත්තම්ගැරසදුයගෙකා ඇඟු.
තෙන සේ, සුවරින්න කමුවුනා
නැඳුනේ විරමණිපෙමාදත්.

සත්ත්වීසකදා ඉඩායිගවිජනි
හන්පාදමුදුතාලක්ෂි විජ්‍යනි,
ආඟු බ්‍යාස්ථනනිලිතකාලීය
බජ්‍ය ගොජ්‍ය රසලාභිතාය නා.

ත්‍යා ගිහිසකපි තදන්තපාතික.
පබෑඡම්පි ව තදයිගවිජනි,
බජ්‍යේභාජනාසක ලාභිරුතිම්.
ආඟු පබෑගිහිබකිනාවිජදන්නි.

කරවරණමුදුතාජාලක්වූන්නි (7-8)

7. යම්පි හිසක්වෙ තත්ත්වතෙනා පුරිම් ජාතිය පුරිම් සව් පුරිම් නීකෙතා පුමෙක් මනුස්සාතෙනා සමානෙනා වතුනි සඩහාවනුති ජනා සඩහාගතෙකා අමොයි දෙනෙන පෙයාවිජ්‍යනා¹ අස්ථිවිරියාය සමානාත්තාය, සේ හිසක කම්මසක කතිතනා -පෙ- සේ තෙනා ව්‍යුත්තා ඉන්ඩන් ආගතෙනා සමානෙනා ඉමාති දෙමු මහාපුරිසලක්වූනි පටිලභති, මුදුතල්ඛ-හන්පාදා ව ගොනි ජාලභ්‍යපාදා ව. ගො තෙහි ලක්ඩෙන්හි සම්භාගතෙනා, සම්ව අගාරා අජ්ංකාවිසකි, රාජා ගොනි විසක්වති -පෙ- රාජා සමානෙනා කි. ලභති? සුසඩහාවිතපරිජතෙනා ගොනි, සුසඩහාවිතාසක ගොනි මුංසම්ගහපතිකා තෙගමජානාපද ගණකා මහාමත්තා අනීක්‍යා දෙවාරිකා අමව්‍යා පාරිසජ්‍යා රාජානෙනා ගොහියා කුමාරා. රාජා සමානෙනා ඉදා ලභති. මුදෝධි සමානෙනා කි. ලභති? සුසඩහාවිතපරිජතෙනා ගොනි, සුසඩහාවිතාසක ගොනි හිකුවූ හිකුවූනියා උපාසකා උපායිකායා දෙවා මනුසකා අසුරා නාගා ගන්ඩබා. මුදෝධි සමානෙනා ඉදා ලභති. එකමන් සගවා අව්‍යාව. තෙන්ත වුවති:

දන්ම්පි වන්විරියතක්වූ²
පියවිදනාව සමානාජන්දතාව³
කරිය වරිය සුසඩහා බිඹුතායා⁴
අනාව්‍යමතන ගුලෙනා යානි සගනා.

1. පියවාවෙනා (යා කම්)
2. අම්පි ව අස්ථිවිරියකම්පි ව (PMS)
3. පියවාදිනා. ව සමානාජතාකා. ව (මජයා)
4. බිඹුතා. (මරසා)

‘ලොකෝත්තම තෙමේ බාධා භෞත්‍ය ලෙහා ස්වාධා යන අප්‍ර රස දෙන්නේ විය. හේ ඒ කුශල ක්‍රීයෙන් බොහෝ කල් න්‍යාමුයනෙහි වෙසේයින් ප්‍රමුදිත වේයි.

මෙහි උත්සන්න වූ සත් තැනක් ලබයි. මෘදු වූ අතුල් පතුල් ද ලබයි. බාධා භෞත්‍ය රස ලබන බවට එය ලකුණෙකැ'යි ලක්ෂණ යාස්ථානුදෙයේ කිහිපා.

ඒ ලක්ෂණය ගිහියාවන් ඒ අරිය ප්‍රකාශ කරන්නේ වේයි. පැවිදි වන්නේ ද එය ලබයි. එය උතුම් බාධා භෞත්‍ය රස ලබන සූප්‍ර, සියලු ගිහිබැඳුම් සිදිනා කෙනෙකු පවසයි.

කරවරණමෘද්‍යතාරාලක්ෂණ (7 - 8)

7. මහණෙනි, තරාගත තෙමේ පළමු දැනි පළමු අත්බවහි, පළමු වාසස්ථානයන්හි පෙර මිනිස්වූයේ ම, දනයන් පිය විව්‍යනයන් අරි-වයාමීයන් සමානාත්මකායන් යන සතර සංග්‍රහ වස්තුන් ගෙන් ජනයාට සංග්‍රහ කරන්නේ විය යන යමෙක් ඇද්ද, හේ ඒ ක්‍රීය කළ බැවින්, රස කළ බැවින්, ඒ කරමයාගේ උත්සන්න බැවින්, මහන් බැවින්, කාඩුන් මරණීන් මතු, මතා ගති ඇති සහ ලොවට පැමිණෙයි. හේ එයින් සැවී, මෙ මිනිස්බවට ආයේ ම මේ මහපුරිස් ලකුණු දෙක ලබයි: හේ මොලොක් තරුණ අතුල් පතුල් ඇත්තේ ද දැල් කුවුලවකට බැඳු අත් පා ඇත්තේ ද වේයි. හේ ඒ ලකුණුවලින් සමන්විත වූයේ, ඉදින් ගිහි ගෙයි වසන්නේ නම්... සක්වීනි රජ වේයි. රජ වන්නේ කුමක් ලබයි ද? (සිවු සහරා වනින්) මොනොවට සංග්‍රහ කරන ලද පිරිවර ජනයා ඇත්තේ වේයි. ඔහු විසින් බමුණු ගැහැවී ජනයේ ද, නිගම වැඩි දාවු වැඩි ජනයේ ද, අයවිය ගණන් කරන්නේ ද, මහා මාත්‍රයේ ද, ගසනාඩිගරක්නා හස්තයාවායාදීදු ද ඇමුතියේ ද පරම්පරාගත වැ රජ පිරිසෙහි වූවේ ද, රජසු ද, රජන්ගෙන් ලත් භෞග සම්පන් ඇත්තේ ද, රජකුමරුවේ ද යන මොහු හැම ඔහු විසින් මොනොවට සංග්‍රහ කරන ලද්දු වේන්. රජ වන්නේ මෙය ලබයි. වූ වන්නේ කුමක් ලබා ද? යත්: මොනොවට සංග්‍රහ කරන ලද පිරිවර ජනයා ඇත්තේ වේයි. ඔහු විසින් මහණු ද මෙහෙණෙය් ද උවසුවේ ද උවැයියේ ද දෙවියේ ද මිනිස්පු ද අසුරයේ ද නාගයේ ද ගන්ධියේ ද මෙ නොවට සංග්‍රහ කරන ලද්දු වේන්. වූ වන්නේ මෙය ලබයි. හාගාවතුන් වහන්සේ මෙ කරුණ වූල යෙක. එහි එය මෙසේ ගාරායෙන් කියනු ලැබේ:

‘හේ තෙම දනය ද අරිවයාව ද පියවාදිතාව ද සමානාත්මකාව ද කොට බොහෝ දෙනාට මැනැවින් සංග්‍රහ කොට, අනිජීත (ප්‍රශස්ත) ඉණ හෙයින් ස්විරියට යෙයයි.

වචිය පුනරිධාගතෙනා සමානේ
කරවරණමුදුතලක්ව ජාලීතෙ, ව,
අතිරැවිරසුවගුදස්සනායා。
පටිලභත් දහරා සූසු කුමාරෝ.

හවති පරිජනස්සවේ, විධියෙනා
මහිම මාවසතේ¹ පුස්සක්තිතෙ,
පියවු හිතසුබත්. ජිගි.සමානේ²
අහිරුවිතානි ගුණානි අවරන්තා.³

යදි ව ජහති සඛ්‍යකාමහාය.
කලයති ධම්මකථ. ජීතෙනා ජනස්ස,
විව්නපටිකරස්ස්ස්පෙසන්න
පුන්‍ය ධම්මුඩමමමාවරනයි⁴ති

උසස්ධිපාදුද්ධිගැලුමතාලකභණානි (9-10)

8. යම්මි හිස්බිවේ තථාගතෙනා පුරිම. ජාති. පුරිම. හව. පුරිම.
නිලකත්. පුකෙක මනුස්සහුගතා සමානේ බහුතෙනා ජනස්ස අනුවුපස.හිත්.
ධමමුපස.හිත්. වාවමහායිතා අහායි, බහුජන. නිදා.සයි, පාණිනා.
හිතසුබාවහා ධම්මායි, සො තස්ස ධම්මස්ස කතකතා උපවිතකතා.
-පෙ- සො තතෙනා වූමතා ඉන්තන්. අාගතෙනා සමානේ ඉමානි දේ
මහාපුරිස ලක්ඩඩානි පටිලභත්, උසස්ධිපාදු ව රෝති උදිගැලුමාමේ,ව.
යො තෙති ලක්ඩඩානි සමන්තායතෙනා සවේ අයාර. අරුකාවයනි, රාරා
හොති වක්කවත්ති -පෙ- රාජා සමානේ කි. ලහත්? අගයා ව රෝති
සෙවෙකි. ව පාලෝක්කා ව උත්තකමා ව පටිරෝ ව කාමහායිතා. රාජා
සමානේ ඉදා ලහත් -පෙ- බුද්ධා සමානේ කි. ලහත්? අගයා ව
හොති සෙවෙකි. ව පාලෝක්කා ව උත්තකමා ව පටිරෝ ව සඛ්‍යක්කානා.
බුද්ධා සමානේ ඉදා ලහත්. එත්මත්. හගවා අවාව. තහේතා.
වුවති:

අනුධමමස.හිත්⁵ පුරු ගිර.
එරය. බහුජන. නිදා.සයි,
පාණිනා. හිතසුබාවහා අසු
ධමම්‍යාගමයර්⁶ අමවැරි.

1. මහිම. ආවයෙක (පිටු. මේසා.)
2. ජියිසම්බානා (මරසා.)
3. අවරනි (පිටු. මේසා.)
4. පුස්ස ධම්මුඩමම වෘවත්තනි (මරසා.)
5. අස්සධමමස.හිත් (කම්. PTS.)
6. ධමම්‍යාග. අසයලි (කම්)

එයින් සැව තැවත මෙහි ආයේ ම පුදරු වූයේ, ඉතා සිවුමැලි වූයේ, ඉතා පැහැපත්, ඉතා මතොඟු, දැකුම් කටයුතු, මොලොක් වූ අභ්‍යල් පත්‍රල් ද රාලලක්ෂණ ද ලබයි.

පිරිවර ජන තෙමේ කීකරු වේ. කටයුත්තෙහි මෙහෙයුවියැ හැකි වේ. මොනොවට සංග්‍රහ කරන ලද්දේ මේ පොලොවෙහි වෙසෙයි. පිය බස කියනෙන්, හිත සුව සොයනුයේ, වෙසෙයින් සිත්කළ වූ ගුණයන් විඩින්නේ වෙයි.

ඉදින් සියලු පසකම සුව හරන් නම්, පව දිනුයේ (මුදු වූයේ) දහම ගදසයි. උන්වහන්සේ ගේ දේශනාව අසා ඉතා පහන්වාපු, වවනය පිළිපදනාපු ධීම් තුධාම්පුරන් පුරන්.

උත්තාවපාද උරධවාපුලොමකාලක්ෂණ (9,10)

8. මහණෙනි, “තපාගත තෙමේ පළමු දැකී, පළමු හවයෙහි, පළමුවිසු තත්ත්වි, පෙර මිනිස් වූයේ ම බොහෝ දෙනාට දෙලෝවැඩි ඇසුරු කළ, දෙ කුඩාක්‍රියා ප්‍රතිඵලි ඇසුරු කළ වවන කියන්නේ විය. බොහෝ දෙනාට දෙලෝ වැඩි දක්වී ය. සත්තාට හිතසුව එළවනුයේ, ධීමිදාය කරන්නේ විය” යන යමෙක් ඇදේ, ඒ කම්පිය කළ බැවින්, රස් කළ බැවින්, ඒ කම්පියාගේ උත්සන්න බැවින්, මහන් බැවින්, කාඩ්‍රන් මරණින් මතු මතා ගත් ඇති සහ ලොව්ව යෙයි... හේ එයින් සැව මේ මිනිස් බවට ආයේම මේ මහ පුරිස ලකුණු දෙක ලබයි. මත්තෙහි වූ ගොජ ඇට ඇති පා ඇත්තේ ද, උපිකුරු වූ අක් ඇති ලොම ඇත්තේ ද වෙයි. හේ ලකුණුවින් සමන්වීත වූයේ, ඉදින් ගිහි ගෙහි වසන්නේ නම්... සක්විති රජ වෙයි... රජ වනුයේ කුමක් ලබා ද? සියලු සත්තාට අගු ද ග්‍රේෂ්‍ය ද ප්‍රමුඛ ද උත්තමද ප්‍රවරද ද වෙයි. මුදු වනුයේ කුමක් ලබා ද? සියලු සත්තාට ද අගු ද ග්‍රේෂ්‍ය ද ප්‍රමුඛ ද උත්තමද ප්‍රවරද ද වෙයි. මුදු වනුයේ මෙය ලබයි.” හාගාවතුන් වහන්සේ මේ කාරණය විදුල සේක. එහි මෙය ගාරුයෙන් මෙසේ කියනු ලැබේ:

“පෙර අරි හා ධීම් හා නිෂ්ප්‍රිත වූ වවන කියනුයේ, බොහෝ දෙනාට දෙලෝ වැඩි දක්වීය. ප්‍රාණීතාට හිත සුව එළවන්නේ විය, නො මසුරු වැ ධීම්යාගය කොලේ ය.

තෙන සේ පූවරිතෙන කමලුනා
පූගතිං විත්ති තත්ත් මොදති
ලකඩානි ව දුටු ඉධාගතා
ලක්මයුමුබතාය¹ වින්දුති.

ලක්මුප්පතිතලාමවාසසා
පාදග ගැයීරහු සාඛු සැයීතා,
මංසලාජිතා, විතා, තව්‍යාත්වා,
ලපරිවරණ ව සෞඛනා² අහු.

ගෙහමාවසති ටේ තථාවිධා
අගුත්. විත්ති කාමහාගිතා.,
තෙන උක්කරිතරා න විජ්‍යති
පමුදිපමණිභුයා ඉරියති.

පබජමි ව අනොමනික්කමේ,
අශ්‍යාත්. විත්ති සබඩාජිතා.,
තෙන උක්කරිතරා න විජ්‍යති
සබඩාකමණිභුයා විහරති'ති.

එණිජඩලකඩාන් (11)

9. යම් හිකඩවේ තථාගතා පුරිම්. ජාති. පුරිම්. හව්. පුරිම්.
නිකෙනා. පුච්චි මතුස්සභාගතා සමානා, සකක්වවේ. වාවෙනා, අහායි
පිපා. වා විජ්‍ය. වා වරණ. වා කමල. වා, 'කිනති මේ බිපා. විජ්‍යනෝයු.,
කිනති'මේ බිපා. පටිපජ්‍යයු. න විර. කිලිසේයුනති. සේ තස්ස
කමලස්ස කතහා -පේ- සේ, තතා, වූතා, ඉන්නතා, ආගතා, සමානා
ඉද. මහාපුරිසලකඩාන්. පටිලහති, එණිජඩවිකා ගොති. සේ තෙන
ලකඩාන් සමන්තාගතා, සවේ අගර. අයුකාවසති රාජා ගොති
වික්කවති -පේ- රාජා සමානා කි. ලහති? යාති තාති රාජාරහාති
රාජඩානි රාජ්ප්‍රභාගාති රාජානු විජ්‍යිකාති, තාති බිපා. පටිලහති
රාජා සමානා ඉද. ලහති -පේ- බුලයි, සමානා කි. ලහති? යාති
තාති සමණාරහාති සමණ්ඩිතාති සමණුපභාගාති සමණුනු විජ්‍යිකාති,
තාති බිපා. පටිලහති. බුලයි, සමානා ඉද. ලහති. එකමත්. හගවා
අවශ්‍යව. තනෙත්තා පූවිති:

සියේපසු විජ්‍යාවරණසු කමමසු³
කර. විජ්‍යනෝයු⁴ ලහුති ඉවිජති.
යුපසාතාය න ගොති කසකටි
වාවෙති බිපා. න විර. කිලිසේති.

-
1. උක්ම පූතාය (යා). උක්ම පූතිකඩාය (කම්) උක්ම පූතිකඩාය පූතිය (පිටු)
 2. පටිජ්‍ය සොමනා, (යා). පටි ව සො සොගතා (ශා)
 3. කමෙමසු-(මරසා)
 4. විජ්‍යනෝයු-(මරසා)

හේ තෙමේ ඒ කුගලකම් බලයෙන් ස්වභියට යෙයි, එහි සතුවු වෙයි මෙහි ආයෝලතුම් සැප ඇති වන බවට නිමිති වූ ලක්ෂණ දෙකක් ලබයි.

හේ තෙමේ උචිට නැමුණු ලොම ඇත්තේ වෙයි. පාගුට (ගොප ඇට) මොනාවට පිහිටියේ වෙයි. ඔහුගේ කෙශ්ඩා ද මසින් ලෙසින් පිරුණුණු, සිවියෙන් වැසුණුණු ගොහන වෙත්.

ඉදින් එබදු පුද්ගල තෙමේ ගෙහි වසන්තේ නම්, කාම අනුරෙහි අපු බවට යෙයි. ඔහුට වඩා උතුම් වුවක් ඇති නො වෙයි. දකින් (මහපා-ලොට) අභිජවා වෙසයි.

අලාමක ව්‍යවරණ ඇති හේ තෙමේ පැවිදි වන්තේ ද සියලු සත්තට අක් බවට යෙයි. ඔහුට වැඩිතරම කිසිවෙක් තොමැති වෙයි. හේ මුළු ලොට අඛ්‍යවා වෙසයි.

ඒකීජඩිසා ලක්ෂණය (11)

9. මහගණනි, “තපාගත තෙම පෙර හවියෙහි පළමු වූසු තන්හි පෙර මිනිස් වූයේ ම, කෙසේ නම් මොහු ශිල්ප ද විද්‍යා ද වරණ ධම් (සිලය) ද ක්‍රීඩාවකතාව ද වහා දැනගන්නාහු ද, කෙසේ නම් මොහු වහා ඒ දැ පිළිපදනාහු ද, බොහෝ කළේ තො වෙහෙසෙන්නාහු ද යි ඒ ශිල්පාදිය සකසා කියවන්-නේ විය” යන යමෙක් ඇදේද හේ ඒ ක්‍රීඩා කළ බැවින් කාලුන් මරණින් මතු මතා ගති ඇති සහ ලොටට යෙයි... එයින් සැව මේ මිනිසන්බවට ආයෝ ම මහ පුරිස් ලකුණ ලබයි. ඔහු මුවන්ගේ බඳු කෙශ්ඩා ඇත්තේ වෙයි. එ ලකුණින් යුත් හේ තෙම ඉදින් ගිහි ගෙහි වසන්තේ නම්... සක්විනි රජ වෙයි... රජ වන්තේ කුමක් ලබා ද? රජක්හට සුදුසු වූ ඇත් අස් ආදි යන ද, රජ්නට අවයව වූ සේනා ද, රජ්නට උපහාග වූ යම් ද ඇදේද, රජ්නට නිසි වූ තවන් යම් ද ඇදේද, ඒ සියල්ල වහා ලබයි... වූ වනුයේ කුමක් ලබන්තේ ද? ප්‍රමණයනට සුදුසු වූ ප්‍රමණයන් ගේ උපහාග පරිහාග වූ ප්‍රමණයනට නිසි වූ යම් ද ඇදේද, එවා වහා ලබයි. වූ වනුයේ මෙය ලබයි. භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ විදුල සේකා. එහි මෙය ගාරා බන්ධනයෙන් කියනු ලැබේ:

“ශිල්පයන්හි ද විද්‍යා හා වරණයන්හි ද ක්‍රීඩාවකතායෙහි ද කෙසේ වහා දැන ගත්තේ ද යි හේ කුමැති වෙයි. යමෙක් කිසිවකුගේන් විනාශය පිණිස තොවේ ද, යමක් උගන්නට බොහෝ කළේ තො වෙහෙසෙන්තේ ද, එපරිදුදෙන් ඒ දැ වහා උගනාවයි.

ත්. කමල්. කස්වා කුසල් සූචිදයා¹
පඩිකා මතුස්සෙකු ලහනේ සුසැඹීනා,
වවත්, සුරාතා අනුප්‍රබලුණෙනා,
උතුගොලාමා සූචිමසන්වේත්වා.

එගෝස්‍යාරභෝකා'නි තමාපු ප්‍රගාල්
සම්පත්තියා බිජාමිදු ලක්ඛිණා,
ගෙහානුලාම නි යදිනිකඩිත්
අපබෑර්. බිජාමිධායිගව්‍යන්.

සම්ව ව පැබිජ්‍යමුපෙන් තාදිසා
නොකිම්පන්දුහිරත්නා, විවකියෙනා,
අනුව්‍යවිකසන යදුනුලාමික.
ත්. විජ්‍යනි බිජාමිනොම්පික්කමෝ'නි.²

සූචිමව්‍යවිලක්කාණ. (12)

10. යම්පි හික්කවේ තරාගත්තා, සුරිම්. ජාති. සුරිම්. හට්. සුරිම්. නිකෙතන්. පුබේ මතුස්සගත්තා, සමානො, සම්ඟ. වා බාහුමණ. වා උප-සඩික්ලින්, පරිපුවිජ්‍යා, අහොයි: කි. හත්තා කුසල්, කි. අකුසල්, කි. සාච්ඡා, කි. අනාච්ඡා, කි. සේවිතඩ්බ්‍රා, කි. නසේවිතඩ්බ්‍රා, කිමෙම කරියමානා. දිස්‍රගතනා. අතිතාය දුක්කිඩ අස්‍ය, කි. වා පන මේ කරියමානා. දිස්‍රගතනා. හිතාය සුබාය අස්‍යා? නි. සෙ, තසන කම්සන කතනා උපවිතත්තා -පෙ- සෙ, තත්තා වූත්තා ඉන්ත්තා. ආගත්තා සමානො, ඉදා. මහාපුරිසලක්කාණ. පටිලහන්. සූචිමව්‍යවි හොති සූචි-මතනා, ජවියා, රජාරලල්. කාමය නා උපලිපාන්. සෙ, තත්තා උපකි-ගෙනන සමන්තායත්තා, සම්ව අගාර්. දැරුඩ්වසන්, රාජා හොති වක්ක-වතන් -පෙ- රාජා සමානො කි. ලහන්? මහාපෙන්දුකු හොති, නාසන හොති කොට් පස්දුකුය සදිසා වා, සේවෙයි, වා කාමහොගිනා. රාජා සමානො, ඉදා ලහන් -පෙ- වූදියා, සමානො කි. ලහන්? මහාපෙන්දුකු හොති සූචිපෙන්දුකු හාසපගෙන්දුකු ජවනපගෙන්දුකු තිකිපගෙන්දුකු, නිකෙබිජ්‍යපෙන්දුකු. නාසන හොති කොට් පස්දුකුය සදිසා වා, සේවෙයා වා, සබඩත්තනාරා. වූදියා සමානො, ඉදා ලහන්. එතමත්. හගවි, අවෙශවි. තහෙල්තා වූවතන්:

පුරු පුරස්, පුරිමාපු රාතිපු
අස්දුකුත්‍රකාමා පරිපුවිජ්‍යා අපු,
සූසුපුදිනා පැබැජ්‍යා. උපාජ්‍යා
අප්‍රත්‍යන්තරා අනුකර්. නිසාමයි.

1. සූචින්දුය--(කම්)
2. පිපෙම්නොම්නිකකමෝ--(සා. ජා)

කුසල් වූ සුව වඩා ඒ කම්ය කිරීමෙන් මොනොවට පිහිටි, වට වූ, මතාසේ භටගත්, පිළිවෙළින් නැඟාවූ, සියුම් සිවියෙන් වැශ්‍යාත්, මත වඩා ජධිසා (කෙස්චා) දී, අක් උඩුකුරු ව සිටි රෝම ද ලබයි.

(එමස් වූ) ඒ පුද්ගලයා එණෙයාප්‍රඩිස (මිලලුවන්ගේ කෙස්චා බඳු කෙස්චා ඇත්තේ) යැ දි ලක්ෂණපාදකයේ කිහු. ඒ ලක්ෂණය මෙහි දී වහා සම්පත් ලබනුවට නිමිත්ත යැ දි කිහු. පැවිදි නො වන්නේ යම් කලෙක ගිහිගෙට අනුලොම් වූ (පුද්ග්‍රා වූ) දී කැමැති වේ ද, ඒ කළ එය ද මෙහි දී වහා ලබයි.

නොජ්කාමන ජන්‍යයෙහි ආශ්‍රිතා තුවැණුනි අලාමක විහරණ ඇති එබදු පුද්ගල තෙමේ ඉදින් පැවිදි වන්නේ ද, ඔහුට පුද්ග්‍රා වූ අනුලොම් වූ යම් දැයක් ඇද්ද, එය වහා ලබයි.

ඉක්ෂමව්‍යවිලක්ෂණය (12)

10. මහණෙනි, තථාගත තෙමේ පළමු දැහි, පළමු හවයෙහි, පළමු වූස් තන්ති, පෙර මිනිස වූයේ ම, මහණකු හෝ බමුණකු හෝ කරා එලැඹු “වහන්ස, කුසල් නම් කිම? අකුසල් නම් කිම? කිමෙක් වරද සහිත ද? කිමෙක් වරද රහිත ද? කිමෙක් සෙවියැ පුතු ද? කිමෙක් නො සෙවියැ පුතු ද? මා විසින් කිමෙක් කරනු ලබනුයේ බොහෝ කල් අසින පිණිස දැක් පිණිස වන්නේ ද? මා විසින් කිමෙක් හෝ කරනු ලබනුයේ බොහෝ කල් සිත පිණිස සුව පිණිස වන්නේ ද?” පුන පුනා ‘විවාරන්නේ එය’ යන යමෙක් ඇද්ද, හෝ ඒ කම්ය කළ බැවින්, රස් කළ බැවින් කාඩුන්... මරණින් මතු මතා ගති ඇති සර ලොවට යෙයි... හෝ එයින් සැවු, මෙ මිනිස බවට ආයේ ම, මෙ මහ පුරිස් ලකුණ ලබයි. සියුම් සිවිය ඇත්තේ වෙයි. සිවිය සියුම් බැවින් රජස් දුලි කයෙහි නො ලැබේයි. ඒ ලක්ෂණයෙන් යුත් හේ තෙමේ ඉදින් ගිහි ගෙයි වසන්නේ නම්,... සක්විති රජ වෙයි. රජ වනුයේ කුමක් ලබයි ද? මහා ප්‍රජා ඇත්තේ වෙයි. කාමගාහින් අනුරහි ප්‍රජායෙන් ඔහුට සමානයෙක් හෝ වැඩි තරම වූයෙක් හෝ නො වෙයි. රජ වනුයේ මෙය ලබයි... මුදු වනුයේ කුමක් ලබයි ද? මහ තුවණුන්නේ වෙයි, (සකන්ධාදි නාතානාතන්ති) පැනිය පැවිති තුවණුන්නේ වෙයි, සතුට බැඹුල ව මගපල පසක් කරන තුවණුන්නේ වෙයි, සකන්ධාදියෙහි වහා දිවෙන තුවණුන්නේ වෙයි, සියලු සතුන් අනුරහි මොහුට තුවණින් සමාන හෝ විශිෂ්ට වූ සියිලෙක් නො වෙයි. මුදු වනුයේ මෙය ලබයි.

භාග්‍යවතුන් වහන්යේ මේ කරුණ වදුල සේක. එහි මෙය (ගාරායෙන්) කියනු ලැබේයි:

පණුකුපටිලාහගතනා¹ කමලුනා
මනුස්සහුනා සූඩුමච්චරී අහු,
බ්‍රාක්‍රු උපාදනිමින්නකාවිද
සූඩුමානි අභ්‍යානි දැවච්ච දක්නී.

සල්ව න පක්ඡ්‍රුපෙනි තාදිසො,
විනෙකානි වක්කා පය්චි. පසාස්නි.
අභ්‍යානුසංඝිපු පරිගෙහපු ව
න තෙන සෞයෙනා සදිසො ව විජ්‍රති.

සල්ව ව පක්ඡ්‍රුපෙනි තාදිසො,
තෙක්කුමම්ප්‍රංශිරතා විව්‍යක්කුමා,
ප එකුලියිවඩි. ලහන අනුතතරු
පපෝති බොධි. වරහුරිමධසා²නි.

සූඩුවන්වණනාලක්කිණු. (18)

11. යමින් හික්කිවේ තරාගතා පුරිම්. රාත්‍රි. පුරිම්. හව්. පුරිම්. නිලකත්. පුරිම් මනුස්සහුනා සමානා අනෙකුකාධිනා අනෙකුයි අනුපායාසබඳුලා, බෙඟුම් වුනෙකා, සමානා තාස්සජරී, න කුපටි, න බ්‍රාපජරී නාපෙන්ලේදි, න තොපස්ථු දෙසකුම් අපෙව්‍යක්ෂි පාස්ථා-කායි. දානා ව අනෙකුයි සූඩුමානා. මුදුකානා. අභ්‍යාරණානා. පාපුරණානා³ බොමසූඩුමානා. කපායිකසූඩුමානා. තොපස්යාසූඩුමානා. කමල-සූඩුමානා. සො තස්ස කම්ලසස කතනා උප්‍රේක්ෂනා -පෙ- සො තත්තා වුනෙකා ඉත්තනා. ආගතා සමානා ඉම්. මහාපුරිසලක්කිණු. පටිලහති, සූඩුවන්වම තැනිහි කැස්ත්‍රිනසහ්‍යන්හකවේ. සො තෙන ලක්ඩි-ගෙනා සම්බුද්‍යාගතා, සල්ව අයාරු. අය්ස්විසසති, රාජා හොති වක්කා-වන්නි. -පෙ රාජා සමානා කි. ලහති? ලාභී හොති සූඩුමානා. මුදුකානා. අභ්‍යාරණානා. පාපුරණානා. බොමසූඩුමානා. කපායිකසූඩුමානා. තොපස්යා-සූඩුමානා. කමලසූඩුමානා. රාජා සමානා ඉදා ලහති -පෙ- මුදායි සමානා කි. ලහති? ලාභී හොති සූඩුමානා. මුදුකානා. අභ්‍යාරණානා. පාපුරණානා. බොමසූඩුමානා. කපායිකසූඩුමානා. තොපස්යාසූඩුමානා. කමලසූඩුමානා. මුදායි සමානා ඉදා ලහති. එත්මයා. හගචා. දැව්‍යාව. තපෝත්. වුව්වනි:

1. අනෙකුකාධිකු අධිකාරී අදියි⁴
දානාකු වන්නි සූඩුමානි සූඩුවනි.
පුරිමනරහලව දිනෙකා⁵ සිවිසසති⁶
මහිමව සූරා අහිවසසා,

1. පණුකුපටිලාහගතනා-(PTI)
2. පාපුරණා-(මණ්ඩා)

3. අදියි ව-(PTI)
4. අවිවසස(මණ්ඩා)

‘පෙර ඉතා පෙර පළමු ජාතීන්හිදී, දනගතු කැමැත්තේ, ප්‍රයා පුලුවුස්නේ විය. ඇසියැටි ව්‍යුහයේ පැවිද්දු අසුරු කරන්නේ විය. අරුත් දතා ගන්නා පිතැත්තේ අරිකජනාය ඇසි ය. මිනිස වුයේ, ප්‍රජාව ලබනු පිණිස පාවිත්‍ර කම්මියෙන් සියුම සිංහ ඇත්තේ විය, උත්පාද ගාස්තුයෙහි ද ලක්ෂණ ගාස්තුයෙහි ද දක්ෂ පධිඹු මේ තෙම සියුම අරුත් අවබෝධිකාට දක්නේ යැයි පැවිසුය.

එබදු තැනැත්තේ ඉදින් පැවිද්දට තො පැමිණෙන්නේ නම්, අණ සක පවත්වයි, පොලොව පාලනය කෙරෙයි, අරිංහුගාසනයන්හි ද, අරිංහරි පිරිසිද දත්මෙහි ද, උත්වහන්සේට වැඩිතරම හෝ සමාන වූ හෝ එකක් තොමැති වේයි.

එබදු තැනැත්තේ තෙකකම්පත්තුයෙහි ඇපුණේ, ඉදින් පැවිද්දට පැමිණෙන්නේ නම්, විශිෂ්ට ප්‍රජාව ලබයි, උතුම වූ මහත් තුවිණුත්තේ තිරුත්තර බොධියට (සම්බන්ධමුද්‍රිතවයට) පැමිණෙයි.

ස්වජීවීනාලක්ෂණය (13)

11. මහණනි, තථාගත තෙමේ පළමු දැහි, පළමු බෙවෙහි, පළමු වුසු තන්හි පෙර මිනිස වුයේ තොකිපෙන සුපුවුයේ, උපායාස බ්‍රහ්ම කොට තැත්තේ විය. බොහෝ සේ ද කියන ලදුයේ ම තෙළාධ වගයෙන් තොගවුණේ ය, තො කිපුණේ ය, පිතැකුණු ඇති බවට (ව්‍යාපාදයට) තො පැමිණියේ ය. තෙළාධ පිතැ තො පිහිටුවී ය, කෝපයන් දෙමාපයන් තොසතුවන් පහළ තො කළේ ය. සියුම වූ මොලොක් වූ ඇතිරිලි ද, පොරෝනා ද, සියුම කොමු පිළි ද සියුම කපුපිළි ද සියුම තිහිරි පිළි ද සියුම පලස් ද දෙන්නේන් විය, යන යමෙක් ඇදේද, හෝ ඒ කම්ය කළ බැවිත්, රස් කළ බැවිත් කාඩුන් මරණින් මතු මනාගති ඇති සර ලොවට පැමි. මියේ ය. එයින් සැව මේ මිනිස බවට ආයේ ම මේ මහපුරිස් ලකුණ ලබයි. හෝ රන්වන් වේයි. රන් බදු පැහැති සිටිය ඇත්තේ වේයි. හෝ ඒ ලකුණින් සමන්විත වුයේ ගිහිගෙහි වසන්නේ නම සක්විති රජ වේයි... රජ ව්‍යුහයේ කුවක් ලබයි ද? සියුම වූ මොලොක් වූ ඇතිරිලි ද පිළි ද සියුම තිහිරි පිළි ද සියුම පලස් ද ලබන්නේ වේයි. බුදු ව්‍යුහයේ මෙය ලබයි. ...බුදු ව්‍යුහයේ කුවක් ලබයි ද? සියුම වූ මොලොක් වූ ඇතිරිලි ද පොරෝනා ද සියුම කොමු පිළි ද සියුම සියුම කොමු පිළිද, සියුම කපු පිළිද, සියුම තිහිරි පිළි ද සියුම පලස් ද ලබන්නේ වේයි. බුදු ව්‍යුහයේ මෙය ලබයි.” හාගාවතුන් වහන්සේ මේ කරුණ විදුල සේක. එහි මෙය ගාට්ටයන් කියනු ලැබේ.

‘පළමු බෙවෙහි සිටියේ අනෙකාධය ද ඉටි ය, පොලොව තෙමන මෙසය මෙන් දන් ද දුන්නේ ය. සියුම වූ මතු පැහැති වසනු ද දුන්නේ ය.

2. තං කස්වාන ඉතො වූතො දිව්
ලපපජ්¹ සුකත්ලවීපාකමනුහුතා,
කණකතනුසහිතා ඉධාහිභවති
සුරවරතරාරිව ඉශේ.
3. ගෙහමාවසනි නරෝ අපබජ්
ම් ව්‍යු, මහතිමහි. අනුසාසනි
පසයා ස හි ව සත්තරතනා.
පට්ලහනි විමල්² සුඩුමවැව්. සුව්‍යා
4. ලාහි අව්‍යාදනවත්මාසකඩාපුරණානා³
හවති සදි අනාගාරියතා උපෙනි.
ස හි⁴ පුරිමකත්ලා අනුහවති
න හවති කතසා පනාසා'ති.

කොසොහිතවස්ගුයානාලකඩිණු. (14)

12. යම් සික්කවේ තරාගතො පුරිම්. රාත්‍රි. පුරිම. පුරිම. නිකෙත්. පුකේමනුස්සහුතො සමානෙනා එරපෙනවේයි සුව්‍යාපුවායිතො කුත්‍යි මිශ්‍යා සුහජ්‍යා සඩිතො, සමානෙතා අහොයි, මාතරම්පි පුතෙනා සමානෙතා අහොයි පුතෙනා මාතරම්පි මාතර සමානෙතා අහොයි, පිතරම්පි පුතෙනා සමානෙතා අහොයි, පුතෙනා පිතර සමානෙතා අහොයි, හාතරම්පි හාතර සමානෙතා අහොයි, හාතරම්පි හාතර සමානෙතා අහොයි, හාතරම්පි හාතර සමානෙතා අහොයි, සෙනා තස්ස කම්මස්ස කතනා -පෙ- සෙනා තතො වූතො ඉක්කනා ආගතො, සමානෙනා ඉදා මහාපුරිස්ලකඩිණු. පට්-ලහනි, කොසොහිතවත්වුගුයා භෞති සො තෙන ලක්ඩගෙනා සමන්තා ගතො, සවේ අගර. අජ්ඛාවසනි රාජා හොති වක්කවති -පෙ- රාජා, සමානෙනා ක්. ලහනි? පහුතපුතෙනා හොති, පරෙස-හස්ස. බේ, පනසස පුතනා හවතනි සුරා විරභුරුපා පරසෙනපාමද්දනා රාජා, සමානෙනා ඉදා ලහනි. -පෙ- බුදේදා, සමානෙනා ක්. ලහනි? පහුත පුතෙනා හොති අනෙකසහස්ස. බේ, පනසස පුතනා හවතනි සුරා විරභුරුපා පරසෙනපාමද්දනා බුදේදා සමානෙනා ඉදා ලහනි. එතමන්. සගවා අවෝව තනෙයිතා. වූවති:

පුරු පුරහා පුරිමාසු රාත්‍රිසු
විරපනවේයි සුව්‍යාපුවායිතො,
කුත්‍යි සුහජ්‍යා සඩිතො සමානයි
සමඩිකනා⁵ අනුමේදිතා අහු

1. උපජ්- (මඟස්)
2. රිසුල- (යාම) විසුල- (PTS)
3. පාවුරණ- (මඟස්)

4. සාමිතො- (මඟස්)
5. සමහි- කති- (යාම රාජා)

ඒ කම්ය කොට මෙයින් සැවී, දෙවිලෝ පැමිණ, කුසල් පල විද, මේ ලොවිහි දී දෙවියනට ග්‍රේෂ්‍ය වූ ඉත්දුයා මෙන් රන් බඳු පැහැති සිරුර ඇත්තේ වෙයි.

ඒ මිනිස් තෙම අපුවුරුෂාව (ගිහිබව) කැමැති වන්නේ, ගිහිගෙහි වසනානේ නම්, මහත් පොලුව අධිබවා අනුශාසන කෙරෙයි (පාලනය කෙරෙයි.) හේ වනාති මහත් වූ ද පිශුම් වූ ද මනා පැහැත්තාවූ ද ඉතා උතුම් වස්තු ලබයි.

ඉදින් පැවිද්දව පැමිණෙන්නේ නම්, හදනා වස්තු හා සෙසු වස්තු ද (කොදුපලස ඇ) පාමොක් පොරෝනා ද ලබන සුළු වෙයි. හේ වනාති පළමු අත් බවහි කළ කුගලයන්ගේ එලය විදියි. කළ කුගලයේ විපාක නොදී වැනැයි යුතෙක් ද නො වෙයි.

කොළඹ වසනුදුහානා ලක්ෂණය (14)

12. මහණෙනි, පළමු දැනී, පළමු බෙවෙහි, පළමු විසු තන්හි, පෙර මිනිස් වූයේ ම බොහෝ කල් දක්නට නැති වැ ගිය, ඉතා බොහෝ කල් පිට රටු විසු නැයන් ද මිතුරන් ද සුහාදයන් ද යහළවන් ද එක් තැනට පමුණුවන්නේ (ගළපන්නේ) විය, මව ද පුතු හා හමු කරන්නේ විය, පුතු ද මව හා හමු කරන්නේ විය, පියා ද පුතු හා හමු කරන්නේ විය, පුතා ද පියා හා හමු කරන්නේ විය, සොහොවුරා ද සොහොවුරා හා හමු කරන්නේ විය, සොහොවුරා ද සොහොවුරා හා හමු කරන්නේ විය, සොහොවුරා ද සොහොවුරා හා හමු කරන්නේ විය. සොහොවුරා ද සොහොවුරා හා හමු කරන්නේ විය. සමඟිතකතු කොට ද එයට සතුවූ වන්නේ විය යන යමෙක් ඇදේ, ඒ කම්ය කළ බැවින්, රස් කළ බැවින්, හේ තෙමේ කාඩුන් මරණින් මතු මනා ගති ඇති සහ ලොවට පැමිණියේ ය... එයින් සැවී, මෙම මිනිස් බවට ආගේ ම මේ මහ පුරිස් උතුන බලයි. කොළඹ විනිත වසනුදුහා ලක්ෂණය ඇත්තේ වෙයි. හේ ඒ ලක්ෂණයන් සමන්විත වූයේ ඉදින් ගිහිගෙහි වසන්නේ නම්... සක්විති රජ වෙයි. රජ වනුයේ කුමක් ලබයි ද? බොහෝ පුතුන් ඇත්තේ වෙයි. ඕහුට ඉරවූ (ඩිය තො ගත්නා) මුරතිමන් වියායි බඳුවූ, සතුරු සෙන් මධිනට සමන්, දහසකට වැඩි තරම් පුතුයේ වෙන්... බුදු ව යේ කුමක් ලබයි ද? බොහෝ පුතුන් ඇත්තේ වෙයි. ඔබට වනාති ඉරවූ උතුම් එර සාර ස්වහාවය ඇති ප්‍රති-පක්ෂ සෙනා මධින්නට පොහොසන් ග්‍රාවක පුතුයේ ද නොයෙක් දහස් ගණන් වෙන්. බුදුවනුයේ මේ අනුසස් ලබයි."

හායාවතුන් වහන්සේ මේ කාරණය වදුල සේක. එහි මෙය ගාර්ං බන්ධනයන් මෙසේ කියනු ලැබේ:

සො තෙනෑ¹ කමෙමන දිවී. අපකුත්²
සුබක්‍රි බේඩිඩා රනියා ව අනිඹි.
තමනා විවිතා පුනරාගතො, ඉඩ
කොසාහිතා. විනැති වින්ඡාදියා.

පසුතපුතෙනා හවිනි තරාවිඩා,
පරෝසහස්‍යය ව හවිනි අතුරා,
සුරා ව විරා විස් අමිත්තාපනා
ගිහිසා පිති. ජනනා පියාවද.

බහුතරා පකිඡිතසා ඉරියතො
හවිනි පුත්‍යා, වවනානුසාරිතො.
ගිහිසා වා පකිඡිතසා වා පුත්‍යා
තා ලක්ඩිජ්‍යාවත්³ තද්‍යුජේතකනි,

පරිමණාජවාරා නිවිධෙනා.

පරිමණාජවාම-ප්‍රාණුපරිමසනාලකඩිණානි (15,16)

13. යුතු ශික්ඡවේ තරාගතො, පුරිම. ජාති. පුරිම. හවී. පුරිම.
නිශේකතා. පුබේ මනුස්‍යාතෙනා සමානෙනා මහාපනාසඩඩා. සම්බුද්ධ-
මානෙනා සම. ජාතාති, සාම. ජාතාති, පුරිස. ජාතාති, පුරිසවිසස. ජාතාති
අයමිදමරහති අයමිදමරහති'ති. තත්ත් තත්ත් පුරිසවිසසකරු පුරු අභායි,
සො, තසා කම්මසා කත්තතා -පෙ- සො, තතො, වූතො, ඉත්තතා ආගතො
සමානෙනා ඉමානි ගෙව මහා පුරිසලකඩිණානි පරිලුහති, නිශ්චාධපරිමණබ-
ලෙ ව හොති දීතකො'ව අනෙකාමෙනා උහාසී පාණීතලෙහි
ජාණුකානි පරිමසනි පරිමජ්‍යති, සො තෙහි ලක්ඩිජ්‍යා සම්බාගතො
සවේ අශාර. අර්ථීවසනි රාජා හොති වක්‍කවතිනි -පෙ- රාජා සමානෙනා
කි. ලහති? අභ්‍යන්තරා හොති මහදිනෙනා මහාභාගා පසුතරාතරුපරුජතො
පසුතටතුපකරණා පසුතධිනාධිස්සූ පරිපූජ්‍යාකොසාසකාවදායාරෝ,
රාජා සමානෙනා ඉදා. ලහති. - පෙ- වූද්‍යා සමානෙනා කි. ලහති? අභ්‍යන්තරා
හොති මහදිනෙනා මහාභාගාගා. තසීමානි ධනානි හොත්ති, සොයාලිදා.
සඳ්‍යාධනා. සිලධනා. හිරිධනා. වික්‍රිප්‍රධනා. සුතධනා. වාගධනා. පසුඡ්‍ය-
ධනා. වූද්‍යා සමානෙනා ඉදා. ලහති. එනමනි. හගවා අවෝව. තත්ත්-
තා. වූවිති:

1. ස සොහා-(කම්)
2. සක්‍රියා-(මණ්‍ය)
3. විරචිතරුපා-(කම්)

4. ජායාරි- (මණ්‍ය)
5. වූද්‍යාජසඩාජනා. සම්බුද්ධවිම්සනා. (කම්)

“පෙර, බොහෝ පෙර, පළමු දහි, බොහෝ කල් තො දක්නා ලද ඉතා බොහෝ කල් වෙන් ව වූපු නැයන් ද මිතුරන් ද යහළවන් ද එකතු කෙලේ ය. සමඟ කොට ද එයට සතුවු විය.

හේ ඒ කම්මියෙන් දෙවලෝ ගියේය. දෙව් පුව ද ත්‍රීඩාරනීන් ද අනුගව කෙලේ ය. එයින් සැට්, යලි මෙහි ආයේ කොයාවහින වසුදුහුතා ලක්ෂණය ලබයි.

එබදු තැනැත්තේ බොහෝ පුත්‍රන් ඇත්තේ වෙයි. ගිහි වූ මොහුට ඉර වූ ද එර වූ ද සතුරන් මධ්‍යායෙහි පොහෝයන් වූ, මිනිය උපද්‍රවන්නා වූ, පිය බස තෙපලන දහසකට වැඩි දෙනොක් පුත්‍රයේ වෙන්.

පැවිදි වැ වසන්නහුට ඉතා බොහෝ වූ, වචනය පිළිපදනා, ග්‍රාවක පුත්‍රයේ වෙන්. ඒ (කොයාවහින වසුදුහුතා) ලක්ෂණය ගිහියාට හේ වැළි පැවිදි වූවාහුට හෝ ඒ අරුත පවසන්තේ වෙයි.

පළමු බණවර යැ.

පරිමෙන්ඩලකා-අනවහන-ජාත්‍යපරාම්ඩිනාතා, ලක්ෂණ (15,16)

13. මහජනී, තරාගත තෙමේ පළමු දහි, පළමු බෙවෙහි, පළමු වූපු තන්ඡි, පෙර මිනිස වූයේ ම මහජනයාට සංග්‍රහ කිරීම සම ව දකිනුයේ (ඒ ඒ තැනැත්පූ භා) සම වූවූ දහි, තෙමේ දහි, පුරුෂයා දහි, පුරුෂයන් ගේ වෙසෙස දහි, මෙ තෙමේ මෙයට සුදුසු ය, මෙ තෙමේ මෙයට සුදුසු යැ දි ඒ ඒ දෙයහි පුරුෂයන් ගේ වෙසෙස දන කටයුතු කරනුයේ විය යන යමෙක් ඇදේ, හේ ඒ කම් කළ බැවින්, රස් කළ බැවින්, කාඩුන් මරණීන් මතු මනාගතී ඇති, සග ලොවට යෙයි. හේ එයින් සැට් මෙ මිනිස බවට ආයේ ම මෙ මහපුරිස් ලකුණු දෙක ලබයි. තුළ රුකක් සේ සම පමණ ඇත්තේ වෙයි. සිටියේ ම තො තැමෙන්තේ ද අත්ලන් දදන පිරිමදියි, හේ ඒ ලකුණුවලින් සමන්විත වූයේ, ඉදින් ගිහි ගෙහි වයන්තේ නම්... සක්විනි රජ වෙයි. රජ වනුයේ කුමක් ලබයිද? ආස්‍ය වෙයි, මහන් ධින ඇත්තේ වෙයි, මහන් හොය ඇත්තේ වෙයි. බොහෝ රන් රිදී ඇත්තේ, බොහෝ වස්තු උපකරණ ඇත්තේ, බොහෝ ධින දිනායා ඇත්තේ, පිරිපුන් වස්තු ගබඩා හා කොටුදැල් ඇත්තේ වෙයි. රජ වනුයේ මෙය ලබයි... මිදු වනුයේ කුමක් ලබයිද? ආස්‍ය වෙයි, මහන් ධින ඇත්තේ වෙයි, මහන් හොය ඇත්තේ වෙයි. ඔහු ප්‍රධානිය, සිලධනාය, සිරිධනාය, බිත්තපදධනාය, ග්‍රෑතධනාය, ත්‍යාගධනාය, ප්‍රජාධනාය යන මේ ධිනයා වෙන්. මිදු වනුයේ මෙය ලබයි.

තුළිය පටිවිවිය¹ වින්නයින්වා
මහජනසඩිහැනා² සමෙකිමාලොනා,
අයමිදමරහතීනි තත්ත් තත්ත්
පුරිසවීසෙසකරු පුරේ අහොයි.

³ස හි ව පන දීනො අනෙනාමෙනෙනා
උසන් කරෙහි උහොහි ජණුකානි,
මහිරුහපරීමෙනිලා අහොයි
සුවිරිතකමලවිපාකසෙසකනා.

බහුවිවිධ නිමිත්ත ලකඩුනුවූ
අහිනිපුණා මනුරාවියා කරිංසු,
බහුවිවිධානි ගිහිනමරණානි
පටිලහනි දහරා සුසු කුමාරෝ,
ඉඩ මහිපති'ස්ස කාමහොගි
ගිහිපටිරුපකා බහු හවනයි,
යදි ව ජහනි සඛ්‍යකාමෙහාගි
ලහනි අනුකාරමුතකමං ධනායෙනානි.

සිහපුබඳිකායාදිනි තීක්ෂණි ලකඩුනානි (17-19)

14. යම්පි සිසිලේ තරාගනො පුරිමං ජාතිය පුරිමං හවිය පුරිමං නිකෙතනා පුබේ මනුස්සහුනො සමානො බහුනො ජනස්ස අන්ත්කාමො අහොයි හිතකාමො එපුකාමො යොගසෙකිමකාමො ‘කිනකි මේ සද්ධාය වෙඩියුම්’, සිලෙන වෙඩියුම්, සුතනන වෙඩියුම්, ‘වාගෙන වෙඩියුම්, බලෙනන වෙඩියුම්, පස්සනුය වෙඩියුම් ධනාධිසෙනුන වෙඩියුම්, තෙතකවනුනා වෙඩියුම්, අව්‍යාපදිතුපාදනේහි වෙඩියුම්, පුතකදුරෙහි වෙඩියුම්, දසකමලකරපාරිසෙකි වෙඩියුම්, සැන්නිගි වෙඩියුම්, මිනෙනහි වෙඩියුම්, බඡවෙශි වෙඩියුම්නත්නි.

1. පටිවිය –(මඟසා)

2. මහාජන සරියාහක –(කම්)

3. මහිච් –(මඟසා) සම්ච පන (සාමා)

4. පුතනන වෙඩියුම් –(සාමා)

භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදළ සේක. එහි මෙය ගාර්යායන් කියනු ලැබේයි.

‘පෙර ජාතියෙහි තුවෙහින් කිරා බලා, නැවැත නැවැත පිරික්සා සිනා, මහජනයාට සංග්‍රහ කිරීම සම ව අපෙක්ෂා කරනුයේ, ‘මේ තෙමේ මෙය ලබන්නට පූදුසු වේ යැ දී ඒ ඒ තන්හි පූරුෂයන්ගේ වෙශය දීන සංග්‍රහ කරනුයේ විය.

ඒ ක්මියා ගේ ඉතිරි වූ විපාකයෙන් හේ සිටියේ ම නො නැමෙනුයේ ද අන්ලන් ද දණ්ඩිස් යපරුණ කෙරෙයි, තුළ රැකෙක පිරිමඩුල්ල මෙන් පිරිමඩුලු වූ සිරුර ඇත්තේ විය.

බොහෝ විවිධ නිමිත්ත ලක්ෂණ දන්නා ඉතා සියුම් තුවණුනි බමුණු පඩිඹු ‘ලදු වූ ලපැටි වූ මේ කුමර ගාහස්ථයනට පූදුසු වූ බොහෝ වූ ද විවිධ වූ ද වස්තුන් ලබනෑ දී ද,

ඉදින් මෙහි රජක් එහි නම මොහුට ශිජියනට පූදුසු වූ කාමස්මිපත් විදිනුවට අවශ්‍ය වූ බොහෝ උපකරණයේ වෙත්. ඉදින් සියලු කම්සුපත් අත් හරන් නම්, කිරුත්තර වූ උතුම ආරය ධනය ලබන්නේ යැ දී ද හෙළි කොට ක්ෂිහ.

සිංහපූද්‍රාරධකායාදී ප්‍රී ලක්ෂණ (17-19)

14. මහණෙනි, තිරාගත තෙමේ පළමු දැහි, පළමු බෙවෙහි, පළමු වූසු තන්හි, පෙර මිනිස වූයේ ම, “මේ සතුයේ කෙසේ නම සැදුහැයන් වැඩින්නාසු ද? ශිලයෙන් වැඩින්නාසු ද? පූහාමිත්තුවිණයන් වැඩින්නාසු ද? ත්‍යාගයෙන් වැඩින්නාසු ද? දෙපා සිවුපා, සතුන්ගෙන්, අසුදුවින්ගෙන්, දැයි දස් කම්කරු පූරුෂයන්ගෙන් නැයන්ගෙන් මිතුරන්ගෙන්, (පරමපරාගත) බන්ධුන්ගෙන් වැඩින්නාසු ද? දෙපා සිවුපා, සතුන්ගෙන් වැඩි කැමැති වූයේ, අභ්‍යන්තර කැමැති වූයේ සැප කැමැති වූයේ, නිරුපදුත බව කැමැති වූයේ විය.

සො තස්ස කමලසය කන්තේ -පෙ- සො තතේ, වුදෙකා ඉහිතන් ආගත්තා සමානෝ ඉමානි තීනි මහාපුරිසලකඩානි පටිලඟත්, සිහපුබැඳූධිකායා ව හොත් විතතරංසො ව සමවත්කඩානි ව සො තත් ලකඩානි සමන්තාගත්තා සවේ අගාරං අජිව්වසත් රාජා හොත් වක්කවිසත්. රාජා සමානෝ කි. ලඟත්? අපරිහානධමෙම හොත්, නා පරිහායත් දිනඩිකේඛූදන බෙතත්විනුවූනා දිපදවතුපෘදෙනි පුත්තදරහි දසකමකරපාරිසෙහි කුත්ති මිනෙනි බඡ්ඩිවෙහි. නා පරිහායත් සබඩම්පතත්තියා. රාජා සමානෝ ඉදා ලඟත්. -පෙ- වුදෙයා සමානෝ කි. ලඟත්? අපරිහානධමෙම, හොත්, නා පරිහායත් සද්ධාය සිලෙන පුතතන වාගෙන පක්ෂය නා පරිහායත් සබඩම්පතත්තියා. වුදෙයා සමානෝ ඉදා ලඟත්.

උතුමය්. ගගවා. අවෝව. කැසේත්. විවෘත්:

සඳහාය සිලෙන සුතෙන වූද්‍යීය
වාගෙන ධමෙන බහුත් සාමුත්
ධතෙන ධමකුදාන ව බෙකකුවන්දීනා,
සුතෙකයි දරණ වත්පාලණි ව.

ఇద్దనిటి తింపుకుటి లి బెసిలెవిటి లి
బిలెన్ లి విండోర్స్‌నా స్ట్రోబెన్ లి మ్యాచ్‌,
కార్ల్ నా షామ్యాచ్‌ పార్ట్‌నీ తృతీయనీ
ద్రుం స్ట్రోబెన్ లి పార్ట్‌నీకు రిభెన్.

ස ඩිභපුවබඳ දිපුස ජයීතො අපු
සමවත්තාක්‍රමෙනි, ව විතත්තර පො
පුබේ පුරිණෝගන කෙතන කමුවුන,
අපානිය. පුබේනිලිත්තාමසුත.

గිහි එ ධෙකුදන ධනෙන වඩාත්
පුමහැණ දරගි ව්‍යුප්පාදයි ව,
අකිස්වනා පබාරිතනා අනුත්තර。
පපෝත්ති සමොයිලභාධමත්තාත්ත්වයි.¹

1. ഫുൾഡൂ ലീഡീ വി-(ഒപ്പ്) എഡി. ഓലീഡി. വി (അംഗാ)
2. പാപ്പാ-നി കോമി. ഫുൾഡൂ ദിലീപ്പാന്തൻ (ഉപസ്)

“හෙ තෙමේ ඒ කම්ප කළ බැවින්, රස් කළ බැවින්... කාඩුන් මරණින් මතු මතා ගත් ඇති සහ ලොවට ගියේ ය. හේ එයින් සැව, මේ මිනිසන්-බවට ආයේ ම, මේ මහ පුරිස්ලකුණු සුතා ලබයි. සිංහයාගේ පෙරඩ කය මෙන් පරිපූජ්‍ය වූ (පුර්වාරධ අපරාරධ යන) සියලු සිරුර ඇත්තේ වෙයි. මයින් පිරිණු පිටිකර ඇත්තේ වෙයි. සම ව වට වූ කද ඇත්තේ වෙයි. හේ ඒ ලකුණුවලින් සමන්විත වූයේ, ඉදින් ගිහිගෙහි වසන්නේ නම,... සක්විති රජ වෙයි. රජ වනුයේ කුමක් ලබයි ද? නො පිරිහෙන ස්වභාවය ඇත්තේ වෙයි, ධනධාන්‍යයන් කෙත්වතුයෙන්, දෙපාසිවුපාවන්ගෙන්, අඩුදරුවන්ගෙන්, දැයි දස් කම්කරු පුරුෂයන්ගෙන් නැයන්ගෙන්, මිතුරන්-ගෙන්, බන්ධුන්ගෙන් නො පිරිහෙයි. සියලු සැපතින් නො පිරිහෙයි. රජ වනුයේ මෙය ලබයි. බුදු වනුයේ කුමක් ලබයි ද? නොපිරිහෙන සැහැලි ඇත්තේ වෙයි. ප්‍රධායන් ශිලයෙන් ප්‍රැතියන් තත්ත්‍යයන් ප්‍රජායන් නො පිරිහෙයි. සියලු සැපතින් නො පිරිහෙයි. බුදු වනුයේ මෙය ලබයි.”

භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදුලස්ක.

එහි මෙය (ගරායන්) මෙසේ කියනු ලැබේ:

ප්‍රධායන් ද ශිලයෙන් ද ප්‍රජායන් ද, තත්ත්‍යයන් ද බේලියන් ද යන බොහෝ සාමු ගුණවලින් ද, ධනයන් ද ධාන්‍යයන් ද කෙත්වතුයෙන් ද, දරුවන්ගෙන් ද, භාර්යාවන්ගෙන් ද සිවුපාවුන්ගෙන් ද, නැයන්ගෙන් ද මිතුරන්ගෙන් ද බන්ධුන්ගෙන් ද ගරිරුණක්තියන් ද වශීයන් සැපයන් යන දෙකින් දු අන්‍යයේ කෙසේ නම නො පිරිහෙන්ත්ත්තු ද? ඒ හේ කැමැති වෙයි. මේ අනුත්තේ සමාධිය සේ පතයි.

පෙරි කරන ලද, මොන්‍යාවට රස් කරන ලද ඒ කම් හේතුයෙන් හේ තෙමේ සිංහයකුගේ පෙරඩ කය බදුව පිරිපූන් ව සුපිතිමි, කයුත්තේ විය. සම ව වට වූ, මයින් පිරිණු පිටිකර ඇත්තේ විය. තරාගතයන් වහන්සේ නො පිරිහෙන ඒ කම්ප ඒ ලක්ෂණත්‍යයා ගේ ලැබීමට පෙර නිමිති වෙයි.

කුමර තෙමේ ඉදින් ගිහි ව සිටි නම, ධනයන් ද ධාන්‍යයන් ද දු පුහුන්ගෙන් ද භාර්යාවන්ගෙන් ද සිවුපාවන් ගෙන් ද වැඩියි. ඉදින් කිහි ධන රස් කිරීමක් නැති පැවිද්දෙක් වි නම, නිරැක්තර වූ නොපිරිහෙන ධනිතා වූ බුදුබවට පැමිණේ යැ දි ලක්ෂණාස්ථාජ්‍ය බෙලුණේ පැවැසුග.

රසගයසගිතාලක්ඩිජ්‍යොප් (20)

15. යහු හිසබවේ කරාගත්තා, පුරිම් ජාතිය පුරිම් හට් පුරිම් නිකෙතන් පුබේ මනුස්සුහුගත්තා සමාගත්තා සත්ත්‍යනා අවිහැඳිකා-ජාතිකෙනා අභාසි පාණිනා වා, ලෙඛිවූනා වා දෙශීඩ්නා වා සන්නිනා වා, සෞ තස්ස ක්‍රමස්ස කතන්නා උපවිතන්නා -පෙ- සේ තත්තා වූත්තා ඉන්නනා ආගමා සමාගත්තා ඉම් මහා පුරිසලසක්ඩ් පටිලභත්, රසගෝ-සයේ හොත්, උදිගාස්ස රසහරණියා ගිවාය ජාතා හොත්ත් සමා-වාහිනීයේ.¹ සේ, තත්තා ලක්ඩිජ්‍යොප් සමන්තාගත්තා සට් අයාරු-අරකාවසන් රාජා හොත් වක්කවින් -පෙ- රාජාසමාගත්තා ක්. ලභත්? අප්පා-ඩාඩේ, හොත් අප්පාතැබිසු සමවේපාකිනියා ගහනියා. සමන්තාගත්තා නානියිතාය නාවුවුණුනාය. රාජා සමාගත්තා ඉදා ලභත්. වුද්ධීය සමාගත්තා ක්. ලභත්? අප්පාඩාඩේ, හොත් අප්පාතැබිසු සමවේපාකිනියා ගහ-ණියා සමන්තාගත්තා නානියිතාය නාවුවුණුනාය මඟ්‍යිමාය පධානක්-මාය. වුද්ධීය සමාගත්තා ඉදා ලභත්.

එතමන්. හගවා අවිවාච්. තන්නේත්. වූවිත්:

න පාණිදෙණියි පනාර ලෙඛිවූනා
සන්නිනා වා මරණවිධිනා වා පුන,
ලුබාධිනාය පරිත්‍යන්නාය වා;
න හෙයිදී රනාතමහෙයිලකා අපු.

තත්තාව සේ සුගත්සු පෙවව මොදුන්
සුබජුලා කරිය සුභාත් විනෑන්,
සමාරසා රසහරණි සුසංඛයිතා
ඉදාගත්තා ලභත් රසගෝසයිත්.

තත්තාපු නා. අනිනිපුණා විවසක්ඩ්
අය. නාගරා සුබජුලා හට්සකත්
ගිහිසා වා පත්‍රිකිතසා වා පුන්
නා. ලක්ඩිජ්‍යොප් හටත් තදන්තකන්.

-
1. සමාවිවාහිත යො (මරයා)
 2. සම්පූර්ණ (මාරු) ය මුද්‍රාරසා (යායා) සාම්පූර්ණ (කට්)
 3. යො (යායා)

රසග්‍රාසාග්‍රහා ලක්ෂණය (20)

15. මහජෙන්, තරාගත තෙමේ පෙර දැඟී, පෙර බෙවෙන්, පෙර වූපු තන්ති, පෙර මිනිස් වූයේ ම අතින් හෝ කැටින් හෝ දුමුදුරෙන් හෝ අවියෙන් හෝ සතුන් නො පෙළන ස්වභාවය ඇත්තේ විය යන යමෙක් ඇද්ද, හෝ ඒ කළු බැවින් රස කළ බැවින්, කාඩුන් මරණින් මතු මතා ගනි අති සහ ලෝ ගියේය. හෝ එහින් සැව මේ මිනිස් බවට ආයේ ම, මේ මහපුරිස් ලකුණ ලබයි. අග රස එළවින රස නාහර ඇත්තේ වෙයි. බිජුගේ ග්‍රීවායෙහි උප්පුරු වැ කෙළින් නැඟී සිටි සම ව රසය එළවින රස නාහරයෝ හටගත්තාපු වෙත්. හෝ ඒ ලකුණින් සමන්විත වූයේ ඉදින් ගිහිගෙහි වසන්තේ නම්... සක්විනි රජ වෙයි. රජ වනුයේ කුමක් ලබයි ද? ඉතා ශිත ද නොවු, ඉතා උපුණ ද නොවු, සමවිපාකිනි වූ කළුජ තෙරුධාතුයෙන් සමන්විත වූයේ, නීරෝග වෙයි, නිදුක් වෙයි. රජ වනුයේ මෙය ලබයි. වුදු වනුයේ කුමක් ලබා ද? යත්: ඉතා ශිත ද නොවු, ඉතා උපුණ ද නොවු මධ්‍යම වූ ප්‍රධන් විරිය වඩුනුවට පොහොසත් වූ, කළුජ තෙරුධාතුයෙන් සමන්විත වූයේ, නීරෝග වෙයි, නිදුක් වෙයි. වුදු වනුයේ මෙය ලබයි”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදුල සේක. එහි මෙය ගතායෙන් මෙසේ කියනු ලැබේ:

‘හෝ අතින් හෝ දුමු මුදුරින් හෝ නොගෙන් කැටින් හෝ අවියෙන් හෝ, තවද සිර ගෙහි ලැමෙන් හෝ කරවටු කිරීමෙන් හෝ රනතාව නො පෙළේය. හෝ රනතාව නොපෙළන්නොක් විය.

එ හෙයින් ම පර ලෝ ගොස පුගත්තින්හි සතුවු වෙයි. සැප පල දෙන කරම කිරීමෙන් සුව විදි. මොනාවට රස එළවින්නාවු රසනාහර යෝ තුමු ම මොනාවට පිහිටියාපු වෙත්. මෙසේ මෙහි (මේ මිනිස්බවට) ප්‍රමිණියේ රසග්‍රාසාග්‍රහාව (අග්‍රරසනාහර ඇති බව) ලබයි.

එ හෙයින් ඉතා සියුම තුවණුනි (නීමිත්තපායක) පැවැතු ඕබට ‘මේ මිනිස් තෙමේ සුව බැජුල කොටුනි වන්නේ ය. නැවැත ද ගිහියකුට හෝ පැවිද්දකුට හෝ ඒ කරුණ හෙළි කරන ඒ ලක්ෂණය වෙයි.

අහිතීලනෙන්ත - ගොප්‍රිමලකඩිණුනි (21, 22)

16. යමේ හිස්බිලට තරාගතො පුරිම්. ජාති. පුරිම්. හට. පුරිම්. නිකෙත. පුරුභ මනුස්සහුතා සමානෝ නා විස්ට. නා විස්ටාරී¹ නා විස්ටාරී පන විවේයා පෙක්විනා, උස්. තරා පසටමුෂ්මනො පියවක්විනා බෙහුජන. උදික්තිනා අභායි. සෞ තස්ස කමලස්ස කතක්සා-පෙ-සො තතො වූතො ඉහෘත්තා. ආගතො සමානෝ ඉමාත්ති ලේ මහාපුරිසලකඩිණුනි පටිලභති, අහිතීලනෙන්තා ව ගොප්‍රිමෝ ව. සො තෙති ලභඩිලනෙන්ති සමන්ත්‍රතො, සමව දායාර. අජක්විසනි රාජා ගොති වක්කාවත්ති -පෙ- රාජා සමානෝ කි. ලභති? පියදස්සනා භොති, බෙහුතො ජනස්ස පියො ගොති මනාපා ප්‍රාගමණගහපත්තිකානා. නොගමන්තාපදන. ගණකානා. මහාමත්තානා. අනික්වද්‍යානා. දද්වාරිකානා. අමව්‍යානා. පාරිසජ්ජානා. රාස්ථ්‍යනා. ගොයියානා. කුමාරානා. රාජා සමානෝ ඉදා ලභති. -පෙ- බුද්ධි සමානෝ කි. ලභති? පියදස්සනා ගොති, බෙහුතො ජනස්ස පියො ගොති මනාපා හික්විනා. හික්විනිනා. උපාසකානා. උපාධිකානා. දද්වානා. මනුස්සනා. අස්ථ්‍රානා. නායානා. ගත්ත්තානා. බුද්ධි සමානෝ ඉදා ලභති.

එතම ස්ථ. හගවා අගවාව. තන්ත්‍ර. වූවත්ති:

නා විස්ට. නා විස්ටාරී²
නා විස්ටාරී පන විවේයා පෙක්විනා
ල෋ස්. තරා පසටමුෂ්මනො
පියවක්විනා බෙහුජන. උදික්තිනා.

පුගතීපු සො එලුවිපාකා.
අනුගවති තත්ත් මෙදැනි.
ඉඩ ව පන හවති ගොප්‍රිමෝ,
අහිතීලනෙන්තනායතො පුද්ස්සනා.

අහියෙයාගිනො ව නිපුණා
බෙහු පන නිමිත්තාකාවිද
පුවුමනායනාකුසල මනුජා
පියදස්සනා'ත් අහිතීදැසනි නා,

1. නා විස්ටාරී (PTS), නා විස්ටාරී (යායා)

2. නා විස්ටාරී (PTS), නා විස්ටාරී (යායා)

අහිනිලනොට ගොපවුමතා ලක්ෂණ (21,22)

16. මහලෙකි, කඩාගත තෙමේ පළමු දැඩි, පළමු වුසු තත්ත්ව පෙර මිනිස් වුයේ ම, කෝපයෙන් ඇස් ඔරු බලන්නේ නො විය, (නොඩපර වැ) හිස ආල කොට ඇස් කොනින් බලන්නේ ද නො විය. නොඩපර ව අනුන් දෙස රහස්‍යීන් රවා බලන්නේ ද නො විය. සාපු ව ද ඇස් පුරා ද සාපු සින් ඇත්තේ පිය ඇස්‍යීන් බොහෝ දෙනා දෙස බලන්නේ විය යන යමෙක් ඇදෑද, හේ ඒ කරමය කළ බැවින් කා මුන් මරණීන් මතු මනා ගත් ඇති සහ ලොවට ගියේය හේ එයින් සැට් මේ මිනිස් බවට ආයේ ම, මේ මහපුරිස්ලකුණු දකා ලබයි. වෙශයින් නිල්වන් වූ ඇස් ඇත්තේ වෙයි, එකෙනෙකි උපන් රතු වස්සකුගේ ඇස් පිශුම (ඇස්ගුලිය) බිඳු ඇස් පිශුම ඇත්තේ වෙයි. මේ ලක්ෂණවලින් සමන්විත වුයේ, ඉහින් ශිලිගෙහි වසන්නේ නම්, ... සක්විති රජ වෙයි. රජ වන්නේ කුමක් ලබයි ද? පිය වූ දකුම ඇත්තේ වෙයි. බමුණනට ගැහැවියනට, නිගමවැයියනට දාචුවියි-යනට, ගණකයනට, මහාමාත්‍රියනට, සෙනාධියරක්ෂකයනට, ද්වාරපාල යනට, පරම්පරාගත වැ රාජපරෘතදේ වුවනට, රජනට, රාජදෙය ගෞග සම්පත් විදුනාවුනට රජකුමරුවනට, යන බොහෝ දෙනාට පිය මනාප වෙයි. රජ වනුයේ මෙය ලබයි ... බුදු වනුයේ කුමක් ලබයි ද? පිය දකුම ඇත්තේ වෙයි. බොහෝ දෙනාට පිය වෙයි, මනවධින්නේ වෙයි. මහජුනට මෙහෙන්නට උවසුවනට උවසුවනට උවසුයනට දෙවියනට මිනිස්නට අසුරයනට නායුනට ගැඳවිනනට පිය වෙයි, මනාප වෙයි. බුදු වනුයේ මෙය ලබයි."

හාගුවනුන් වහන්සේ මේ කරුණ වදුල සේක. එහි මෙය (ගාරායෙන්) කියනු ලැබේ:

‘නොඩයෙන් ඇස් ඔරු බලන්නේ විය. කෝපයෙන් හිස ආල කොට ඇස් කොනින් බලන්නේ ද නො විය. රහස්‍යීන් අනුන් දෙස රවා බලන්නේ ද නො විය. සාපු ලෙස, ඇස්පුරා, සාපු පිතැනි වි, පිය ඇයින් බොහෝ දෙනා දෙස බලන්නේ විය.

ජේ එහි එලවිපාකය පුගනීන්හි විදියි. එයින් එහි සතුවු වෙයි, නැවැත මෙහි උපදමන් ද එ කොණකි උපන් වස්සකුගේ බිඳු ඇයිපිශුම ඇත්තේ, වෙශයින් නිල් වූ ඇස් ඇත්තේ, ගොහන දකුම ඇත්තේ වෙයි.

ලක්ෂණයාය්පු හැදුරිමෙහි යෝජුණු සිශුම තුවණුනි, නීමින් සතර දන්නා, සිශුම නොවිදායෙහි දක්ෂ වූ බමුණේ ‘පිය දරයා ඇත්තේ සැදි සිඹු වෙශයින් දක්වන්.

පියදස්සනා, හිඟි පි සනෙනා ව
හටති බහුරුහාපියාධිතා,
යදි ව න හටති හිඟි සම්ගේ හොති
පියා බහුනා. සෞකනාසනා'ත්.

උණකීසයිසලකබණ (23)

17. යම් හිසකවේ තරාගත්තා පුරිම්. රුති. පුරිම්. හට. පුරිම්.
තිකෙතා. පුලුව මතුස්සහුලතා සමානා බහුරුහාපුබිඛාමා, අභ්‍යායි
කුසලපු ධීමෙපු බහුරුනානා. පාලමාගකා, කායපුවිරිතා විවිපුවිරිතා
මැනාපුවිරිතා දාස.විභාග සිල්පමාදුතා උපාසපුප්‍රවාහන මධ්‍යායු-
තාය පෙනෙනායනාය සාම්ඝ්‍යතාය මූල්‍යම්ඝ්‍යතාය කුලල ජේව්‍යාප්‍රවායි-
තාය අභ්‍යායතරස්සනාරසු ව අධිකුසලපු ධීමෙපු. සෞ තස්ස කම්මස්ස
කතනා -පෙ- සෞ තත්තා වූතා ඉන්නා ආගත්තා සමානා ඉම්. මහා-
පුරිසලකබණ් පටිලහති, උණකීසයිසෞ, හොති. සෞ තත්තා ලක්ඩිලයා
සමන්තායතා, සලව අගාර. අර්කාවසනි රාජා හොති වක්කවත්ති -පෙ-
රාජා සමානා, ක්. ලහති? මහා'ස්ස ජත්තා, අත්‍යාධිකා, හොති, මාස්මණ්-
ගහපත්තිකා, තෙගමල්‍රානපද ගණකා, මහාතකා, අත්‍යාකාරියා දෙවාරිකා,
අමව්‍ය, පාරිසර්, රාජාතා හොතියා කුමාරා. රාජා සමානා ඉදා. ලහති.
-පෙ- වූද්‍යා, සමානා, ක්. ලහති? මහාස්ස ජත්තා, අත්‍යාධිකා, හොති
ශික්වූ හික්වූනියා, උපාසකා, උපායිකායා දෙවා මතුස්ස, අසුරා නායා
ගැඩිඩා. වූද්‍යා, සමානා ඉදා. ලහති.

එත්මන්ස්. හගවි, අවෙළාව. තමෙන්තා වූවති:

පුබිඛාමාමා, සුවරිතස්ස අපු
ධීමෙපු ධීමෙවරියාය¹ අහිරතා,
අන්වාධිකා, බහුරුහාස්ස අපු
සගෙස්ස වෙදධින් පුණුණුල්ලා.

වෙදධිනා, සෞ, පුවරිතස්ස එල්.
උණකීස සිසනාමිජකිගමා,
බ්‍රාකාපු බ්‍රාකාපුනා නිමිත්තාධරා
පුබිඛාමා බහුරුහාස්ස² හොසනි

පටිහොතියා මතුරේසු ඉඩ
පුලුව තස්ස අහිරනාති තද
යදිබෙත්තියා හටති ණුම්පති
පටිහාරකමුතුරුලතා³ ලහති.

1. විමෙවියාධිරකා. (මරු.)

2. පුබිඛාමා. බහුජකා. (මරු.)

3. පටිහාරක. බහුරුහා. (මරු.)

ගිහි වන්නේ ද ප්‍රිය දකුම් ඇත්තේ, බොහෝ ජනයා විහින් ප්‍රිය කරන ලද්දේ වෙයි. ඉදින් ගිහි නො වන්නේ නම්, බොහෝ දෙනාට ප්‍රිය එවා, ජනයාගේ ගොක තැසන ප්‍රමණයෙක් වෙයි.

උජ්ඩීජිරහුලක්ෂණය (23)

17. මහජනි, ‘පළමු දැනි, පළමු බෙවෙහි, පළමු වූපු තන්ති, පෙර මිනිස් වූයේ ම කුසල් දහමි බොහෝ දෙනාට ගණදෙවු විය, කායසුවරිතයෙහි ද වාක්සුවරිතයෙහි ද මනාසුවරිතයෙහි ද දත් දීමෙහි ද ශිල සමාඳාගයෙහි ද පෙහෙවිස් වූපුමෙහි ද මවට උච්චන්ති ද පියාට උච්චන්ති ද මහජන් පිදීමෙහි ද බමුණන් පිදීමෙහි ද කුලදෙවුවන් පිදීමෙහි ද තව තවත් අධිකුගලධරමයන්ති ද බොහෝ දෙනාට ප්‍රමුඛ විය’ යන අමතක් ඇද් ද, හේ, ඒ කරම කළ භෞදින්... කාඩුන් මරණින් මතු මතා ගත් ඇති සහ ලෙළුවට යෙයි. හේ එයින් සැවූ මේ මිනිසන් බවට ආයේ ම මේ මහ සුරිස් ලකුණ ලබයි. හේ නාලල්පට බන් සයින් සයින් පිරිපුන් නාලල ද පිරිපුන් හිස ද ඇත්තේ වෙයි. හේ ඒ ලක්ෂණයෙන් යුක්ත වූයේ, ඉදින් ගිහිගයි වසන්නේ නම... සක්විති රජ වෙයි. ටජ විනුයේ කුමක් ලබයි ද? මහා ජන තෙමෙ ඔහු අනුව යන්නේ වෙයි. බමුණුගැහැවියෝ ද තීයමගම දායු වැයියෝ ද ගණකයෝ ද මහාමාත්‍රයෝ ද සෙනාධිගරක්ෂකයෝ ද ආර්ථායෝ ද ඇමුත්තියෝ ද පර්‍රම්පරාගත ව රාජපර්හත්ති වූවෝ ද, රජුපු ද, රාජ දත්ත භෞග ලැබේ පරිභෞග කරන්නායෝ ද, රජකුමරුවෝ ද ඔහු අනුව යන්නායෝ වෙත්. රජ විනුයේ මෙය ලබයි. ... බුදු විනුයේ කුමක් ලබා ද? මහ ණ, මෙහෙතු උච්චු උච්චු දෙවි මිනිස් අසුර නාග යන්ධිරව යන මහා ජනයා වූහු අනුව යන්නේ වෙයි. බුදු විනුයේ මෙය ලබයි.”

භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වූපු සේක. එහි මෙය මෙසේ ගාටායෙන් කියනු ලැබේ:

හේ සුවරිත ධර්මයන්ති පුරෝගාමී විය, ධර්මවර්යයෙහි ඇපුලෙන් විය එහි බොහෝ දෙනා ඔහු අනුව යන්නේ විය. එහි පින්පල සහලුවිහි දී වින්දේ ය.

හේ සුවරිත යේ එලය විද, මෙහි උජ්ඩීජිරහ බව ලැබේ ය. ලක්ෂණ ගාස්තුධරයෝ ‘මේ තෙමෙ බොහෝ දෙනාට පුරෝගාමී වන්නේ යැයි’ පැවැසුහ,

මෙහි මිනිපුන් අනුරෙහි වත්තින් කරුවේ එකළේ පළමු ප්‍රදා වියෙහි ම ඔහුට කුදාමන් වත්තින් එවුවත්. ඉදින් පොලොවට අධිපති රජක් රි නම්, හේ වත්තින් කරන බොහෝ ජනයන් ලබයි.

අම වේ ඒ පත්‍රිත්ති සො මතුපො
ධමෙමසු හොති පගුණෙකා විසාවි.
තස්සානුසාසනිගුණාහිරත්තා
අවශ්‍යාධිකො බහුජනා හටති නි.

එළකුකලාමතාලුණුලක්ඛන්දිනි. (24, 25)

18. යමේ හිකඩවේ තරාගතො පුරිම්. ජාති. පුරිම්. හව්. පුරිම්. නිකෙතා. පුබේ මතුසැහුත්තා සමානා මූසාවාද්. පහාය මූසාවාද් පටි- රිරත්තා අහොයි සවවාදී සවවසන්නි උරොකා පවතියෙකා අවිසාවාදීකො ලෙකසා, සො තස්ස කමමසා කතහනා උපටිතත්ත්වා -පෙ- සො තත්තා මුතො ඉස්සනා. ආගත්තා සමානා ඉමාති දෙළ මහාපුරිසලක්ඛන්දි පටිලුහනි: එකෙකලාමේ, ව හොති, උණණු, ව හමුකන්නර ජාතා හොති ඔදතා මූදුනුලසනිහා. සො තෙහි ලක්ඛන්හි සමන්නාගත්තා සවේ අයාරු. අර්ථාවසනි රාජා හොති වක්කවත්ති. රාජා සමානා කි. ලහනි? මහා'සා ජත්තා උපටිතත්ත්වා මානුණාගහපත්තිකා තොගමජානාපද ගණකා මහාමත්තා අනීකවදා දෙවාරිකා අමවතා පාරිසජ්‍රා රාජානා හොගියා කුමාරු. රාජා සමානා ඉදා ලහනි -පෙ- මුදෙදා, සමානා කි. ලහනි? මහා'සා ජත්තා උපටිතත්ත්වා හික්වූ හික්වූනියා උපාසකා උපාසිකායෙ දෙවා මතුසා අපුරා නාගා ගන්ධනා. මුදෙදා සමානා ඉදා ලහනි,

එතමත්. හගවා අවශ්‍යාව. තසෙන්ත. මුවවති:

සවවිපාරීසෙෂණු පුරිමාසු ජාතිසු
අදෙළඡකිවාවේ, අලිකා. අවශ්‍යයි
න සො විසාවාදයිතා පි කසක්වී
භුගතන තවෙෂන තිරේන හාසයි.¹

සොතා පුපුකා, මූදුනුලසනිහා
෋ණණුපුරාතා² හමුකන්නර අපු
න ලෙළාමකුපෙසු දුවේ අරායිසු.
එළකුකලාමුපටිතඩවා අපු.

1. ගෝජයි (PDS)

2. උණණුපුරාතා (මරය.)

ඉදින් ඒ මිතිස් තෙමේ පැවිච්ච වන්නේ නම්, ධර්මයන්හි (ධ්‍යාන සමාපත්ති ධර්මයන්හි) සූජුණු වි, සුරුදු කළ විශිතා ඇතියෙක් වෙයි. විභුගේ අනුගාසන ගුණයෙහි ඇශ්‍රුණු බොහෝ ජනයා ඔහු අනුව යන්නේ ටෙරි.

එකොකළාමකා-උපරණාලක්ෂණදීපු (24, 25)

18. මහජනී, 'තථාගත තෙමේ පළමු දැකි, පළමු බෙවෙනි, පළමු වූපු තන්හි, පෙර මිතිස් වූයේ ම මුසවා හැර මුසවායින් වැළැක්සේ, ඇත්ත කියන පූජු වූයේ, ඇත්තේන් ඇත්ත ගළපනුයේ, තහවුරු බස ඇත්තේ, හැදැකිය යුතු බස ඇත්තේ, ලොව, නො රවටනුයේ විය' යන යමෙක් ඇද්ද, හේ ඒ කරමය කළ බැවින්, ඒ කරමය රස් කළ බැවින්...කා බුන් මරණින් මතු මතා ගති ඇති සහ ලොවට පැමිණයි. හේ එයින් සැව මේ මිතිස් බවට ආයේ ම මේ මහ පුරිස්ලකුණු දෙක ලබයි: එක් එක් ලෝම කුපයෙහි එක් එක් ලෝමයක් ඇත්තේ ද වෙයි, ද බැම අනුරේහි සුදු පැහැනි මොලොක් පුලුන් රෝදක් බුදු වූ උරණයෙමයක්ද හටගන්නේ වෙයි. හේ ඒ ලක්ෂණයන්ගෙන් සමත්විත වූයේ, ඉදින් ගිහි ගෙහි වශන්තේන් නම් ... සක්විති රජ වෙයි. රජ ව්‍යුහයේ කුමක් ලබන්නේ ද? බමුණෝය ය, ගැහැවියෝ ය, නීගම්වැස්සෝ ය දිනවුවැස්සෝ ය, ගණකයෝ ය, මහාමාත්‍රයෝ ය, සෞනාධිගරක්ෂකයෝ ය වාරපාලයෝ ය, අමාත්‍යයෝ ය, පරම්පරාගත වි රාජපර්ශන්හි වූවේයෝ ය, රුසුනු ය, රාජදාන්ත ගොග ඇත්තේයෝ ය, රජකුමරුවේයෝ ය යන මහා ජනයෝ ඔහු අදහස අනුවැ පවත්නාහ. රජ ව්‍යුහයේ මෙය ලබයි... වූදු ව්‍යුහයේ කුමක් ලබ ද? හික්සු හික්සුන් උපාසක උපාසිකා දිවිය මතුහා අසුර නාග ගන්වර්ව යන මහා ජනයා ඔබ අදහස අනුව පවතී. වූදු ව්‍යුහයේ මෙය ලබයි."

හාතාවතුන් වහන්සේ මේ කරුණ විදුල සේක. එක් මෙය ගාට්‍යයන් කියනු ලැබේ:

"පෙර දැකි සත්‍ය ප්‍රතිඵල ඇත්තේ, දෙයුටියකින් තො පැවිති එකාන්ත ව්‍යවහාර ඇත්තේ, වූයා බස දුරුලි ය. හේ කියිවකුන් තො රවටන්නේ විය, සත්‍ය වූ තථා වූ තත්ත්වාකාර වූ ව්‍යවහාරයන් කරා ගෙවෙල් ය.

(එයින්) සුදු පැහැනි, ඉතා සුදුවූ, මොලොක් පුලුන් බුදු වූ උරණවික් දෙබැම අනුරේහි මැනැවින් හට ගත්තේ විය. ලෝමකුපයන්හි එකොක දෙකොක් තො විය. එක් එක් ලොමකුපයෙහි එක් එක් ලෝමයක් ම හට ගත් සිරුර ඇත්තේ විය.

තා. ලක්බණපුද්‍රතා බහවා සමාගතා
බූජක-පු උපතාද්‍යනිමිත්තාකාවිද.
ලංඡලා ව ලොමා ව යටා පුස්සෙයිතා
෋පවත්තනී රේදිසක. බැඩුප්‍රත්තනා.

ගිහිමඟ සනනා උපවත්තනී ජගනා
බැඩු පුරුෂා පක්තෙන කමලුතා
අක්කිණිතා. පබඩිතා. අනුතතර.
ඩුද්ධිමඟ සනනා උපවත්තනී ජගනා'ත්.

විකාශීයදනා - අවිරලදනා - ලක්බණදීති (26,27)

19. යම්පි හික්බිව තරාගත්තා පුරිම. ජාති. පුරිම. හව. පුරිම.
නිකෙතන. පුරුෂී මත්තුස්සුගුත්තා සමානා පිසුනා වාච. පහාය පිසු-
භාය වාචාය පට්ටිරත්තා අග්‍රාසි. ඉත්තා සුන්වා න අමුත්‍ර අකඩාතා
දුමේසමෙකුදය, අමුත්‍ර වා සුන්වා න දුමේස. අකඩාතා අමුසමෙකුදය.
දැන් ලිඛනාතා. වා සනධාතා සංඝිතාතා. වා අනුපද්‍යතා සමගාරාමේ
සමගුරත්තා සමගුනන්දී සමගුකරණී වාච. හාසිතා අභ්‍යායි, සො
තස්ස කම්මසස කතත්තා-පෙ-සො තත්තා වූත්තා ඉත්තාත්තා. අ.ගත්තා,
සමානා ඉමානි ගො මහාපුරිසලකිණානි පට්ටුහනි: විකාශීයදනා
ව හොති අවිරලදනාතා. ව. සො තත්ති ලක්බණදීති සමක්‍රාගත්තා සවේ
අගාර. අරුකුවසති රජා හොති වික්කාවත්ති -පෙ- රුජා සමානා, කි.
ලහනි? අහේජ්ජපරිසො, හොති අහේජ්ජ, 'සස හොත්ති පරිසා, බුජමල-
ගහපත්තිකා, තොගමජානපද ගණකා මහාමත්තා අභිකාවකා දෙවාරිකා,
අම්වවා, පාරිසජ්ජ, රාජානා, හොහියා කුමාර. රුජා සමානා
ඉදා ලහනි? -පෙ- බුදේදා සමානා, කි. ලහනි? අහේජ්ජපරිසො, හොති
අහේජ්ජ, 'සස හොත්ති පරිසා හික්වු හික්වුතියෙ, උපාසකායා උපාසිකායා
දෙවා, මත්තුසකා අපුරා නාගා ගන්ධිබා. බුදේදා සමානා ඉදා ලහනි.

එතම්ප්‍ර. හගවා, අවාව. තැන්ත්තා. වූවත්ති:

වෙහුතිය. සංඝිතහෙදකාරී!
හෙදප්පවිඩිනාවිවාදකාරී.
කළහප්පවිඩිනාඅකිවවකාරී.
සංඝිතාතා. හෙද්දනාති. න හණි.

1. සහිතහෙදකාරී. (මඟසා)

ලන්පාදායාස්ථු නිමිත්තාස්ථුයන්හි දක්ෂ වූ ගරීරලක්ෂණ දන්නා බොහෝ දෙනෙන් රස්වූවාසු, “මොඩු පිරුද උරුණාව ද ලොමයෝ ද යම්ස් මොනෙවට පිහිටියාසු ද, එහෙයින් බොහෝ දෙනා මෙබන්දසු අදහස් අනුව පවතී යැ” හි එය පැවසුහ.

සුරච ජාතින්හි කරන ලද කරම හෙතුයෙන් බහු ජන තෙමේ ශිෂ් වැ ඉන්නා වූ ද එකුණි අනුව යෙයි. බොහෝ දෙනා කිසි බින රස් කිරීමක් තැති, පැවිදි වැ මුදු වූ ම ඕඛ අනුව යෙයි.

වත්වාරි-ගත්දන්ත - අවිරලදන්තතාදි-ලක්ෂණ (26, 27)

19. මහගෙති, “තරාගත තෙමේ පළමු දකි, පළමු බෙවෙහි, පළමු වූසු තන්හි, පෙර මිනිස වූය ම කේලාම බස ඇර, කේලාම බසින වැලැක්මක් විය, මේ තැතින් අසා මොවුන් ගේ බිඳීම පිණිස එ තැතින්හි නො කියන්නේ විය, එ තැතින්හි භෞ අසා, ඔවුන්ගේ බිඳීම පිණිස, මොවුනට නො කියන්නේ විය, මෙස් බිඳුණුවූන් ගළපන්නේ ද, ගැලපුණුවූනට අනුබල දෙන්නේ ද විය, සමගියෙන් සිටිනවූනට කැමැත්තේ, සමගියෙන් සිටිනවූන් කොරෝහි ඇලුණේ, සමගියෙන් සිටිනවූනට සතුවූ වූයේ, සමගිය ඇති කරන බස කියන්නේ විය” යන යමෙක් ආදි, භෞ ඒ කරමය කළ බැවින් ... සහ ලොවට ගියේය. භෞ එයින් වූත් වූයේ මේ මිනිස්බවට ආයෝ ය, මේ මහපුරිස ලක්ෂු දෙක ලබයි: දන් සාලිසක් ඇත්තේ, විරුද නොවූ දන් ඇත්තේ ද වෙයි. භෞ ඒ ලක්ෂණයන්ගෙන් සමත්වින වූයේ, ගුදන් ගිහි ගෙහි වසන්නේ නම් ... සක්විනි රජ වෙයි. රජ වනුයේ කුමක් ලබයිද? නො බිඳියැ හාකි පිරිස ඇත්තේ වෙයි. මුෂ්මන ග්‍යෙහපති නිගමවාසි ජනපදවාසි ගණක මහාමාත්‍ර සෙනාධිගරක්ෂක ආරාපාල අමාත්‍ය පාරිජන්‍ය රාජ කුමාර යන බිඳුගේ පිරිස්ස නොබිඳියැ හැක්කාසු වෙන්. රජවනුයේ මෙය ලබයි. මුදු වනුයේ කුමක් ලබා ද? නොබිඳියැ හැකි පිරිස ඇත්තේ වෙයි. හික්ෂු හික්ෂුන් උපාසක උපාසිකා ද්‍රිය මනුහා අසුර නාග ගත්තිරිව යන බැ පිරිස්ස නොබිඳියැ හැක්කාසු වෙන්. මුදු වනුයේ මෙය ලබයි”

හාගාවතුන් වහන්සේ මෙය වදා සේක. එහි මෙය (ගාරායන්) කියනු ලැබේ:

‘භෞ පෙර අත්බවහි ගැලපුණුවුන් (සමගියෙන් සිටිනවූන්) බිඳුවන්නේ භෞ හෙදවා බෙන විවාද පහළ කරන්නේ භෞ කළහ වැඹින නොකට-සුතු කරන්නේ භෞ නො විය. ගැලපුණුවූන් ගේ යෙද උපදින විවනා ද නො කියේ ය.

අවිවාදව්‍යඩ්‍යුනාකාරි. සුගිරි.
සිනකානා. ස යේඛනති. අහණි.
කළහ. ජනසා පනුදි සමඟි
ස.හිතෙහි නැඳති පමොදුති ව

සුගතීසු සෞ එලුවිපාක.
අනුහවති තත්ත් මොදුති.
දනා ඉඩ හොති අවිරලු සහිතා
වතුරෝ දසසා මුබජා සුසභයිතා.

යදි බත්තියෝ හටති භුමිපති
අවිජේදියා'සා පරිසා හටති
සමඟෝ, ව හොති විරගෝ විතමලෝ
පරිසා'සා හොති අනුගතා අවලා'ති.

පූජත්‍යිවහා-ඩහමසසර ලක්ඩිජ්‍යුන්හා (28,29)

20. යම්පි හික්ඩිලව පුරිම. ජාති. පුරිම. හව. පුරිම. නිකෙත. පුබේ
මනුස්සගුනො සමානො එරුස. වාව. පහාය එරුසාය වාවාය පටිචිරතො
අහාසි, යා සා වාවා නෙලා ක ජ්‍යෙෂ්ඨඩා, පෙමනියා හදයඩිමා පොරි බහු-
ජනකනතා බහුජනමනාපා, තථාරුපි. වාව. භාසිතා අහාසි, සේ තසසා
කමමසා කතනතා උපලිතනතා -පෙ- සේ, තතො වුනෙනා ඉන්තතා.
ආගතො සමානො ඉමාති ලේ මහාපුරිසලක්ඩිජ්‍යුන්හා පටිලහති, පූජත්‍යි
ජීවෙනා, ව හොති මහමසසරෝ ව කරවිකහාණි. සේ තෙහි ලක්ඩිජ්‍යුන්හා
සමන්ත්‍යාගතො සවේ අගාර. අජ්ංකාවසති රාජා හොති වකක්වතති. -පෙ-
රාජා සමානො කි. ලහති? ආදදෙයාවාවා හොති, ආදියනති'සා වවතා.
ම්‍රාජමලුගහපතතිකා, නොගමරුනාපද ගණකා මහාමනතා අකනිවධා දෙවාරිකා,
අමවතා පාරිසජ්‍රා රාජාතො, හොහිය, කුමාරා. රාජා සමානො ඉද. ලහති
-පෙ- වුද්ධා සමානො කි. ලහති? ආදදෙයාවාවා හොති, ආදියනති'සා
වවතා. සිඹු සිඹුනියෝ උපාසකා උපාසිකායෝ දෙවා මනුසා අසුරා
නාගා ගන්ධිතා. වුද්ධා සමානො ඉද. ලහති.

එතමන්. හගවා අවෙවාව. තනෙව්ත. වුවවති:

අකෙකාසහ ජ්‍යෙනාවීහෙසකාරි.
ලක්ඩිජ්‍යුන්හා බහුජනමදුනා.
බාලෝ. ගිර. සේ, නා හණි එරුස.
මුවර. හණි සුසභයුතින. සවිලා.

විවාද වැඩිම කරන සුපු නොවූ, බිඳුණුවිනට සමඟිය උපදිවන සුපු වවන කියයේ ය. සමඟිය ජනයෙහි කළහ දුරු කෙලේ ය. සමඟියෙහි පිහිටියුත් හා සතුවූ වෙයි, ප්‍රමුදිත ද වෙයි.

සුගතීන්හි එලවිපාක විදියි, එහි සතුවූ වෙයි. මෙහි උපන් ඔහුගේ දක් අවිරල වේ, එකට සම්බන්ධ වෙයි. ඔහුගේ දන්තයේ සක්‍රීලියෙක් මොනාවට පිහිටියාහ.

ඉදින් පොලොවට ස්වාමී වූ ක්ෂේත්‍රීයයෙක් වී නම්, ඔහුගේ පිරිස්සු නො බිඳුලියා හැකි වෙත්. ඉදින් මහජන වන්නේ නම්, පහ වූ කෙලෙස බුලි ඇතියේ, පහ වූ කෙලෙස්මල ඇතියේ වෙයි. ඔහු පිරිස ඔහු ඇතුව ගියේ සටිර වෙයි.

පුදුකිජ්වතා - මූහ්‍යමස්වරණ - ලක්ෂණ (28, 29)

20. මහජෙන්, “පළමු දැකි පළමු හවයෙහි, පළමු වූස් තන්හි, පෙර මතුහා වනුයේ පරෝස් බස් හැර, පරෝස් බෙහින් වැළැක්සේ විය. නිදේස් වූ, කනට සැප වූ, පෙම කටයුතු වූ, සිතු වැදු ගන්නා, නියුරියනට සුපුස් වූ, බොහෝ දෙනාට කාන්ත වූ, බොහෝ දෙනාගේ මන වඩින්නා වූ යම් වවනයෙක් වේ ද, එබදු වවන කියන්නේ විය යන යමෙක් ඇද්ද, හේ ඒ කරමය කළ බැවින් රස් කළ බැවින් ... සහ ලොවට ගියේ ය. හේ එයින් සැව, මේ මිනිස්බවට ආයේ ම මේ මහපුරිස් ලකුණු දෙක ලබයි: දික් සුපුල් වූ ද්‍රි ඇත්තේ වෙයි, බෙහුගේ බදු ගැනීරු හඩු ඇත්තේ, කුරවි කොටුලකුගේ බදු මිහිර හඩු ඇත්තේ වෙයි. හේ ඒ ලක්ෂණයන්ගෙන් සමන්විත වූයේ, ඉදින් ගිහිගෙහි වසන්නේ ද, ... සක්විනි රජ වෙයි. රජ වනුයේ කුමක් ලබා ද? පිළිගත පුතු වවන ඇත්තේ වෙයි, බමුණෝ ද ගැහැවියේ ද, නිගම්වැසි දනුවැසි ජනයේ ද, ගණකයේ ද මහාමාත්‍රයේ ද සෙනානාඩිය රක්ෂක යයේ ද වාරපාලයේ ද ඇමැතියේ ද පරම්පරාගත ව රාජපර්ජන්ති වූවේ ද රස්සු ද රස්සු දුන් හොගසම්පත් බුත්ති විදින්නේ ද රජකුමරුවේ ද යන බෙහුගේ පිරිස්සු බෙහු බස් පිළිගතින්: රජ වනුයේ මෙය ලබයි... බුදු වනුයේ කුමක් ලබා ද? පිළිගත පුතු වවන ඇත්තේ වෙයි. මහජ මෙහෙණ් ද උච්චලවැසියේ ද දෙව්සු ද මිනිස්සු ද අපුරයේ ද නාග යයේ ද ගද්ධුවූ ද ඔහු වවන පිළිගතින්. බුදු වනුයේ මෙය ලබයි.”

භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදුල සේක. එහි මේ (යාටායන්) කියනු ලැබේ:

“හේ කෙමෙ ආනුග කළහ හිංසා යන මේ දැ කරවන, සිත් පෙළන, මහජනයෙහි සින් රිදුවන, කැකුල වූ පරෝස් බස් නො බිඳු යයේ ය. ඉතා පෙම සහිත වූ මැදු වූ මිහිර බස් බිඳු යයේ ය.

මනසා පියා හදයගාමිනියා
වාචා සේ එරයනි කණ්ඩාසුබා
වාචා පුවි ගෙණ්ඩලමනුහටි.
සගෙසු වෙදය පුභුද්ධාල්.

වෙදිනා සේ පුවරිතසක ඒල්.
මුණමසාරනාමිඩජ්ඩාලා.
ඩිවා'සා හොති විපුලා පුපුලා
ආදයාවාකාවවතො හටති.

ගිහිනා'පි ඉජක්කාති යථා හැනෙනා
අත වෙ පත්‍රිතනි සේ මනුපේ
ආදියන්නි'සක විවතා ජනතා
බහුනා බහු පුහාණින්³ හැනෙනා'ති.

සිහානුලකඩිණ. (30)

21. යම්පි සික්කවේ තපාගනෙනා පුරිම් ජාතිය පුරිම් හවු පුරිම් නිකෙනා පුත්‍රික මනුසාහුනෙනා සමානෙනා සම්පාදාප පහාය සම්පාදාප පරිවිරතනා අගහායි, කාලවාදී තුතවාදී අත්‍යවාදී ධම්වාදී විනායවාදී නිධානවති. වාචා භාෂිතා කාලෙනා සාපදයාය. පරියනාවති. අත්‍යජයාති, ගො තයා කමලසක කතන්නා -පෙ- සේ තනෙනා වුනෙනා ඉන්ඩියා. ආගනෙනා සම්නෙනා ඉම් මහාපුරිසලකඩිණ. පටිලභති, සිහානු හොති. සේ තනන ලකඩිණන සමන්නාගනෙනා සවේ අගාර. අජක්කාවසනි රාජාහොති වක්කවත්ති -පෙ- රාජා සමානෙනා කි. ලභති? අපඩඩියේ හොති කෙනවි මනුසාහුනෙනා පත්‍රිකීයෙකනා පව්‍යාමිකෙනා. රාජා සමානෙනා ඉදා ලභති -පෙ- වුද්ධීයා සමානෙනා කි. ලභති? අපඩඩියේ හොති අභිජනනරහි වා බාහිරගි වා පව්‍යාමිකෙනි පව්‍යාමිකෙනි රාගෙනා වා දෙසෙනා වා මොහෙනා වා සමෙනෙනා වා බ්‍රාහ්මණෙනා වා දෙවිනා වා මාරුනා වා මුහුමුනා වා කෙනවි වා ලොකස්ම්. වුද්ධීයා සමානෙනා ඉදා ලභති.

එතමත් හගවා අව්‍යාව. තනෙත්ත් වුවවති:

සම්පාදාප න අවුදිතනත්ති³
අවිකි ගෙණ්වවනබාප්‍රාප්‍රලේ අගහායි.
අහිමමපි ව අපනුදී
ගිතමපි ව බහුරනාසුබක්ෂ අහ්නි.

-
1. අඩාලභා. (මුශකා)
 2. පුභාණිකා. (ඡෘහා)
 3. ස සම්පාදාප න මුද්‍යත්තා. (මුශකා)

හේ සිතට ප්‍රිය වූ, සිතැ වැදුගන්නාවූ, කනට සැප වූ, වවන කියයි වාක්සුවරිතයාගේ එලය හේ වින්දේ ය. ස්වරශයන්හි (වාක්සුවරිතමය) පින් පල වින්දේ ය.

හේ සුවරිතයේ විපාක ලැබීමෙන් මෙහිදී, මුළුමස්වර බව ලැබි ය. ඔහුගේ දිව දික් ද පුලුල් ද වෙයි. හේ පිළිගත පුණු වවන ආත්තේ වෙයි.

යමිසේ කියන ගෘහස්ථියාගේ ද වවන ය සිදු වන්නේ ද ඉදින් ඒ මිනිස තෙමේ පැවිදි වන්නේ නම් බොහෝ ජනයාට බොහෝ වූ මනාප වවන කියන ඔබ ගේ වවන ජනතාවේ පිළිගනින් යැයි තෙම්තතක යෝ කිහි.

සිංහහනු - ලක්ෂණය (30)

21. මහතෙනි, “තරාගත තෙමේ පළමු දැනී, පළමු හවයෙහි, පළමු වුසු තන්හි, පෙර මිනිස වූයේ ම සම්ප්‍රාප්‍රලාභය හැර, සම්ප්‍රාප්‍රලාභයන් වැළැක්කේ, කල් දැන කියනුගේ, සත්‍යය ම කියනුගේ, වැඩ සලසන බසක් ම කියනුගේ, කුසල් දහම් අසල බසක් ම කියනුගේ, විනාය අසල බසක් ම කියනුගේ විය, සිතැ තබා ගන්නට නිසි වූ, කරුණු සහිත වූ, සහිම වූ අරථතියින් වූ වවන සුදුසු කල්හිකියන්නේ රි ය” යන යමෙක් ඇදේ, හේ තෙමේ ඒ කරමය කළ බැවින්... සහ ලොවට පැමිණි ගේ ය. එයින් සැව මේ මිනිස බවට ආයේ ම මේ මහපුරිස්ලකුණ ලබයි: හේ සිංහයකුගේ යැටි හනුව සේ පිරුණු උඩු යැටි දෙහනු ආත්තේ වෙයි. ඒ ලක්ෂණයන් සමන්විත වූ හේ තෙමේ ඉදින් ගිහි ගෙහි වසන්නේ නම්, ... සක්විති රජ වෙයි. රජ වනුයේ කුමක් ලබා ද? මිනිස වූ කිසි ද සත්‍යරුකු විසින්, පසම්තුරුකු විසින්, තොරපියැ තො හැක්කෙක් වෙයි. රජ වනුයේ මෙය ලබයි ... බුදු වනුයේ කුමක් ලබා ද? අන් සත්නට උපද්‍යා පරිදි රාගය විසින් හේ ද්වෙශය විසින් හේ මෙහය විසින් හේ මෙසේ අභ්‍යන්තරික සතුරන් පසම්තුරන් විසින් හේ මහණක් ය විසින් හේ බමුණක්පූ විසින් හේ දෙවියකු විසින් හේ මරකු විසින් හේ බඩුවිසින් හේ මෙසේබාහිරක සතුරන් පසම්තුරන් විසින් හේ ලොවැ කිසි ද කෙනාකුවිසින් හේ තොරපියැ තොහැක්කේ වෙයි බුදු වනුයේ මෙය ලබයි.

“හේ පැණවිතුන්ගේ වවන පරම්පරාවක් තොවූ සම්ප්‍රාප්‍රලාභ තො දෙයි ය. හේ තොවිපුරුණු වවනයැ දි කියන ලද වාචිමාර්ගය ආත්තේ විය. අවුධ හා බැඳුණු බස් ද දුරුලි ය. අතිවාද්ධියක වූ ද බොහෝ දෙනාට පුව එළවන්නාවූ ද බස් බේකි ය.

තං කනා ඉතො වූතො දිවමුපප්පේ
 සුකත්තලවිපාකමනුහොයි
 වටිය පුනරිධාගතො සමානා,
 දියුගුමවරතරහනුත්තමලන්.

රාජා හොති සුදුපෙධිඩියා
 මනුලින්ද මනුරාධිපති මහානුහාවා,
 තිදිවපුරවරසමෝ, හවති
 සුරවරත්තරා රිව ඉන්දු.

ගනබඩාපුරයකිරකිසේහි
 සුරහි න හි හවති සුපෙධිඩියා,
 තථැනො යදි හවති තථාවිදේ
 ඉඩ දිසා ව පටිදිසා, ව විදිසාවාති.

සමදනා-පුපුකකදයා-ලකඩිණානි (31, 32)

22. යම්පි හික්කිවේ තථාගතො පුරිමං රාත්‍රි-පුරිමං හවම පුරිමං නිශේකතං පුළුවෙක මනුස්සහුතො සමානා මිව්‍යාආලීව්. පහාය සම්මාආලීවෙන ජීවික. කපෙයෙයි තුලාකුව-කාසකුව-මානකුව-ලැකෙකාවනා-විශ්විනානි-කති - සාවියෙයාග-තේදා-වධිඛනිනා විපරාමොස-ආලොප-සහසාකාරා පටිවිරතො අහොයි, සො තසු කම්මස්ස කතනිනා උපවිතත්තා උසස්ත්තත්තා විපුලත්තා කායස්ස තෙදු පරම්මරණා සුගතිං සයෙං ලොකං උපරජත්ති. සො තසු අකෙකුද දෙදෙවි දසහි යානෙහි අධිගත්තාති දිඛෙකින ආසුනා දිඛෙකින විශ්වාන්තා දිඛෙකින සුජෙකින දිඛෙකින යසෙන දිඛෙකින ආධි-පත්‍රයෙන දිඛෙකින රුපෙහි දිඛෙකින සඳහාහි දිඛෙකින ගනෙහි දිඛෙකින රසෙහි දිඛෙකින රෝචිඛෙකිනි: සො තතො වූතො ඉන්තා ආගතො සමානා ඉමානි ගද්‍ය මහාපුරිසලකඩිණානි පටිලභති, සමදනාව ව හොති සුපුපුකකදයා ව.

එය කොට මෙයින් සැව, දෙවිලෝවට පැමිණියේ ය. මෙහෙවට කළ කරමයාගේ එලවිපාක වින්දේ ය. එයින් සැව, තැවැත මෙහි ආයේ ම, පිංහහනු ලක්ෂණය ලද්දේ ය.

මිනිස්නට ඉන්දු වූ, මනුෂ්‍යාධිපති වූ, මහ කෙදුති, කිසියේත් බැහැර නො ක්වහුකි රෝක් වෙයි, සක්දේවි බදු වෙයි. සුරජුණ්‍ය වූ ඉන්දුයා බදු වෙයි.

ඉදින් එබදු ස්වභාවය ආත්තේ, එබදු ලක්ෂණ ඇත්තේ මෙහි උපදනේ ද, සතර දිග ද සතර අනුදිග ද උඩ යට දදිග ද වසන ගදෙටු යක් රකුස් දෙවි යන කිසිදු කෙනෙකු විසින් හෙලාලි යැනු හැක්කේ වෙයි."

සමදන්ත - පුඡක්ල දෘශ්‍රා ලක්ෂණ (31, 32)

22. මහජනි, "තථාගත තෙමේ පළමු දැනි පළමු හවයෙහි, පළමු වූපු තන්හි, පෙර මිනිස් වූයේ ම මිත්‍ය ආලීවය හැර, සම්බාධීවයෙන් දිවි පැවැත්වී ය, තුලාකුට (තරාදියෙන් කරන විස්වාව) කංසකුට (රන් තුලනැවියෙන් කරන විස්වාව,) මානකුට (මිනිමෙන් කරන විස්වාව,) උත්කාවනා (අල්ලස් ගෙන ගොහිමියන් හිමියන් කිරීම,) වංචන (නොයෙක් උපායෙන් අනුන් රවිවීම,) නිකති (බොරු රන් බොරු මැණික් ආදිය දීමෙන් කරන විස්වාව,) සාවියෝග (෋ත්කාවනාදී ත්‍රියා) ජේදන වඩ බන්ධන විපරාමොස (සැහැලි සිට අන් සඳහා ද පැහැර ගැන්ම,) ආලොප (ගම්පැහැරුම තුවර පැහැරුම ආදිය.) සහසාකාර (බලාත්-කාරයෙන් ගැන්ම යන මෙයින් වැළැක්වී වී ය)" යන යමෙක් ඇද්ද, හේ ඒ කරමය කළ බැවින්, රස් කළ බැවින්, බොහෝ සේ කළ බැවින්, මහන් කොට කළ බැවින්, කාඩුන් මරණින් මතු මනා ගති ඇති සහ ලොවට පැමිණෙකි. හේ දිව්‍ය ආපුළුගයන් ද දිව්‍ය වර්ණයෙන් ද දිව්‍ය සැපයයන් ද දිව්‍ය යාධිපත්‍යයන් ද දිව්‍ය රුපයන්ගෙන් ද දිව්‍ය ගබඳයන් ගෙන් ද දිව්‍ය ගන්ධයන් ගෙන් ද දිව්‍ය රසයන් ගෙන් ද දිව්‍ය ස්පූර්ට්ව්‍යයන් ගෙන් ද යන කරුණු දැයෙකින් අන් දෙවියන් ඉක්මැ (මැඩලා) සිටියි. හේ එයින් සැව, මෙ මිනිස්බවට ආයේ ම, මෙ මහපුරිස් ලකුණු දෙක ලබනි: සමදන් ඇත්තේ ද, ඉතු පුදු පැහැ දත් ඇත්තේ ද වෙයි.

සො තෙහි ලක්ඩිලේන්හි සමන්ත්‍රිතා සලව අගාර අරකිඩාවසන්, රාජා භෞති විකුත්වන් ධම්මෙකා ධම්මරාජා, වාතුරත්නා, එශ්චිඩාවී ජනපදන්පාවරියප්පන්නා සත්තරතනාසමන්ත්‍රිතා තෙහිමානි සත්තරතනානි හවතනි: සෞයුලිදී. වක්කරතනා. හන්දීරතනා. අස්සරතනා. මණිරතනා. ඉන්දීරතනා. ගහපතිරතනා. පරිනායකරතනාමව සත්තම්. පරෝසහස්‍ර. බො පනස්ස ප්‍රත්‍යා හවතනි සූරා විරඹරුපා පරෝසනප්‍රමදනා. සො ඉම් පයිලි. සාගරපරියන්. අබේලමන්ත්‍රිස්ථාමකෘටක. ඉදිඩි. එන්. ගෙම. සිව. නිරබුදී. අදමෙකින අස්සෙනා ධම්මනා සම්මනා අනිවිලිය අරකිඩාවසන්. රාජා සමානො කි. ලහනි? සූවිපරිවාරා භෞති, සූවි'සා භෞතින් පරිවාරා මාසමණ්ඩහපතනිකා තොගම ජානපද ගණකා මහාමත්‍රා අනිකවකා දෙවාරිකා අමවවා පාරිසංජා රාජානො භෞගියා කුමාරා. රාජා සමානො ඉදා. ලහනි. සලව බො පන අගාරසා, අනාගාරියා පත්‍රිකා අරහා. භෞති සම්මාසමුද්‍රයි, ලොකෙ විවෘතවිෂදා. මුද්‍රයි සමානො කි. ලහනි? සූවිපරිවාරා භෞති, සූවි'සා භෞතින් පරිවාරා හිතඩු හිතඩුනියා උපාසකා උපායිකායා දෙවා, මතුසා අසූරා නාගා ගන්ධනා. මුද්‍රයි සමානො ඉදා. ලහනි.

එතමන්. හගවා අවෝව. තැන්ත්තා. වුවවත්:

මිව්‍යාරිවකු අවසාලී සම්ම වුණන්.
සූවිනා, සො, ජනයින් ධම්මෙකනා
අහිතමු ව අපානුදි
හිතමු ව බහුජනසුබ කු ආවරි.³

සගෙහ වේදයනි තරෙ, සූබලානි
කරිකා, නිපුණෙන් විදුනි
සබිනි වණීත්‍රානි නිදිවපුරවරසම්,
අහිරමනි රත්තිබ්බිසමඩනි.

ලදියා³ මානුසකා. හවා. තැනෙ,
වටිනා⁴ සූකතර්ලවිපාකා.
සොසකෙනා පටිලහනි ලපනරා.
සමමු සූවි සූසූකා.⁵

-
1. අපුදි (මැයා)
 2. අවරි (මැයා)
 3. ලදඩිඩා (මැයා)
 4. වටිනා (මැයා)
 5. ලදඩින වැනුසසකා. යට්. තැනෙ: වටිය සූන, සූකත, එලේපාක, සෙ සත්තා පටිලාඩී ලපනරා. සලවපි සූවි ව සූරිසුද්ධ සූසූකා. (සායා)

හේ ඒ ලක්ෂණයන්ගෙන් සමනවිත වූයේ, ඉදින් ගිහිගෙහි වසන්නේ විනම, දැහැම්පු බරමරාජපු, සිවුපුසුර ඉම් කොටුනි සිවු මහ දිවයිනට ත්‍යායක වූ, සතුරන් දිනු, දැවුණි තහවුරු බවට පැමිණි, සත් රුවනින් සමන්වාගත සක්විති රෝගක් වෙයි. ඇත්රුවන, අස්රුවන, මිනිරුවන, ඉතිරිරුවන, ගැහැලිරුවන, සත්වනු පුත්රුවන ම යැයි හිඹුට මෙ සත් රුවන් කොනොක් වෙත්. ගුර, විර, ආහරුව ඇති, සතුරුසෙන් මධ්‍යායෙහි බුහුම්, අයිරා දහස පුත් කොනොක් හිඹුට වෙත්. ඒ සක්විති කොමී සපුරා හිමි කොට මේ පොලොටි, සතුරු ජන නැමැති ඩූල්නැති, සතුරු බිය නිමිති නැති, සතුරු ජන නැමැති කටු, නිරුපදුත, නිවුණු සැනැපුණු, සතුරු අරුමුද නැති ක්ෂේම භුමියක් කොට, දුව්‍යමින් තොර වැ අවියෙන් තොර වැ, දැහැම්න් දිනා අධිපති වැ වෙසයි. රජ වනුයේ කුමක් ලබයි ද? හේ පිරිසිදු පිරිවර ඇත්තේ වෙයි. නියමගම වැයි දනවවැයි ජනයේ ද, බමුණු ගැහැවියේ ද, ගණකයේ ද මහාමාත්‍රයේ ද, සෙනාධිග රක්ෂකයේ ද, ද්වාරපාලයේ ද, පරමිපරාගත වැ රාජපර්ශදෙහි වූ ඇමැත්තෙයේ ද, රුෂ්සු දුන් හොගසම්පත් විදුනා ප්‍රභුභු ද, රුෂ්සු ද රජකුමරු වෙයේ ද යන හිඹුගේ පිරිසිදු පිරිවරජනයේ ගණනින් මහන් වෙති. රජ වනුයේ මෙය සපුරා ලබයි. ඉදින් ගිහි ගෙන් නික්මැ, සය්නැ පැරිදි වත්තේ නම, අර්හත් වූ ලොටි බැහැර කොට භාළ කොලෝස් සෙවණි ඇති, සමමාසමුදුවරයෙක් වෙයි. බුදු වනුයේ කුමක් ලබයි ද? පිරිසිදු පිරිවර ඇත්තේ වෙයි. ඔබට හික්ෂු ද හික්ෂුලිභු ද උපාසකයේ ද උපාධිකාවේ ද දෙවියේ ද මිනිස්සු ද අසුරයේ ද නාගයේ ද ගන්ධර වෙයේ ද සි මේ පවිත්‍ර වූ පිරිවර සවිවේ වෙත්. බුදු වනුයේ මෙය ලබයි."

හාගාවතුන් වහන්සේ මේ කාරණය වදුල සේක. එහි මෙය (ගාරාවවන විසින්) කියනු ලැබේ:

හේ කොමී මිර්සාආලීවය ද බැහැර ලිය. දැහැමෙන් සෙමෙන් පවිත්‍ර ආලීවයෙන් දිරිපැලිත්ම ඉපැදුල් ය. අතිත දා ද බැහැරකොලේ ය. බොහෝ දෙනාට හිත වැඩි ද බොහෝ දෙනාට සුවිය ද සිදු කොලේ ය.

මතුෂා වූ හේ කොමී තිප්පන වූ තුවණැති සත්පුරුෂයන් විසින් වරණිත වූ පින් කම් කොට, සවරශයෙහි සැප විපාක විදියි. ඒ දිව්‍ය පුබත්‍රීඩායන් පුක්ත වැ සක්දෙවිදු සේ වෙසයින් සුව විද වෙසයි.

එයින් සැව මිනිසන් බව ලැබේ, ඉතිරි කුගලුවිපාකයන් සම වූ ද ඉතා සුදු වූ ද දත් ලබයි.

තං වේයාක්ෂේත්තිකා සමාගතා
බහවේ, බ්‍යාකාපු තිපුණයසමතා මනුජා
පුවිජනපරිවාරගණෙනා හටති
දිරසමපුකකපුවිසෝ යනාදිනෙනා.

රැක්කු හොති බහුජනො
පුවිජරිවාරෝ මහතිං මහිං අනුසාසකො,
පසයා නා ව ජනපදනුදනා.
හිතමපි ව බහුජනපුබ ක්‍රි වරනි.

අථ වේ පත්‍රති හටති විපාපේ,
සමගෙනා සම්තරගේ විවින්තජදා,
විගතදරමකිලමරෝ
දුමමපි ව පරමපි විං පසකි ලොක්.

තසසාචාදකරා බහු හිති ව පත්‍රතිකා ව
අපුවිගරහිතං² පුනරනි පාපං,
ස හි පුවිහි පරිවූනො හටති
මලධිලකලිකිලෙස පනුදෙනී ති.³

ලකඩිණපුද්‍රතා නිවයිතං සත්‍යමං.

-
1. දුමමපි ව පරමපි ව (ඉං), පරමපි පරමපි ව (යා)
 2. අපුවිං ගරහිනා. (මඟයා)
 3. තසසාචාදකරා බහුහිති ව, පත්‍රතිගෙනා ව අපුවිගරහිතා
පනුදී පාපසය හි පුවිහි පරිවූනො, හටති මලධිලක කිලෙස පනුදානී (යා)

පෙශේෂණමමත වූ බොහෝ ලක්ෂණ පාඨක බමුණෝ රස වුවාහු,
‘මේ තෙමේ දෙවරක් උපන් සම වූ සුදු වූ පිරිසිදු වූ ගොහන දත් ඇත්තේ
පිරිසිදු ජනයන් පිරිවර මුළුව කොටුත්තේ වේ’ යැයි ද,

රජ වූ මොඩුට බොහෝ දෙනා පිරිසිදු පිරිවර වෙයි. මහ පොලොව
අත් කොට ගෙන පාලනය කරන්නේය. අන් කෙනෙකුගෙන් මොඩුගේ
රටට පිඩාවෙක් නො වෙයි. එ දාවුම් වැස්සෝ උනුනට හිතවැඩ ද
බොහෝ දෙනාට සුවය ද සිදු කෙරෙන් යැයි ද,

ඉදින් මේ තෙමේ පැවිදී වන්නේ නම, පහ වූ පට ඇති, සංයිඳුවූ
කොලේස් දුලි ඇති, බැහැරිකළ කොලේස් සෙවනි ඇති, පහ වූ කායික
පිඩා හා ක්ලාන්ති ඇති ප්‍රමණයෙක් වනුයේ, මේ ලොව ද පර ලොව ද දකී
යැයි ද,

ඡබගේ අවවාද පිළිපදනා බොහෝ ගිහියෝ ද පැවිද්දේ ද අඹවි
සෙයින් ගරහින වූ පාපය වනසන්. හේ වනාහි පිරිසිදු දහමින් පිරිවරුගේ
වෙයි. රාගාදී කොලේස් නැමැති මල ද කණු කටු ද ගෙවා නැමැති පාපය
ද සියලු කොලෙසුන් ද ප්‍රමීණ කරන්නේ යැයි ද කියා පැවැසුහ.

සත්වනු ලක්ෂණ පූත්‍රය නිමිත්‍ය යැ.

සිගාලසුත්‍රකා.

1. එව්. මේ සූත්‍රං:

එක්. සමය. හගවා, රාජගහෙ විහරත් වේඛවනේ කළඳකනිවාපේ. තකන ගො පන සමයන සිගාලකො¹. ගහපත්පුත්‍රකා කාලසේකව වුවදාය රාජගහා නිකුමින්ව, අලුවිනෝ, අලුකෙසො, පක්ෂලිකො, පුප්පුදිසා² නමස්‍යන්, පුරනීම. දිසා. දක්ෂිණ. දිසා. ප්‍රචිතම. දිසා. උත්‍යර. දිසා. ගෙවයීම. දිසා. උපරිම. දිසා.,

2. අට ගො හගවා, පුබැණුහසමය. තිවාසේන්, පත්‍රවිවරමාදය රාජ-ගහ. පිණ්ඩාය පාරියි. අදුසා ගො හගවා, සිගාලක. ගහපත්පුත්‍රකා කාලසේකව වුවදාය රාජගහා නිකුමින්ව, අලුවිනෝ. අලුකෙසා. පක්ෂලික. පුප්පුදිසා නමස්‍යන්, පුරනීම. දිසා. දක්ෂිණ. දිසා. ප්‍රචිතම. දිසා. උත්‍යර. දිසා. ගෙවයීම. දිසා. උපරිම. දිසා. දිසාවාන සිගාලක. ගහපත්පුත්‍රකා. එතදැවාවි: කිනෙකු ගො ත්‍රි. ගහපත්පුත්‍රකා කාලසේකව උවදාය රාජගහා නිකුමින්ව, අලුවිනෝ අලුකෙසො, පක්ෂලිකො, පුප්පුදිසා නමස්‍යයි, පුරනීම. දිසා. දක්ෂිණ. දිසා. ප්‍රචිතම. දිසා. උත්‍යර. දිසා. ගෙවයීම. දිසා. උපරිම. දිසාන්?

“පිතා මං හනෙන කාල් කරෝනනා එව්. අව්වි: ‘දිසා තාත නමසේයායි’න්. ගො ගො අය. හනෙන පිතු විවන්. සකකරෝනනා ගරුකරෝනනා මානෙනනා පුරෝනනා කාලසේකව වුවදාය රාජගහා නිකුමින්, අලුවිනෝ, අලුකෙසො, පක්ෂලිකො පුප්පුදිසා නමස්‍යාමි, පුරනීම. දිසා. දක්ෂිණ. දිසා. ප්‍රචිතම. දිසා. උත්‍යර. දිසා. -පේ - උපරිම. දිසාන්’.

“න ගො, ගහපත්පුත්‍රකා අරියස්‍ය විනාය එව්. ජද්දිසා නමසීතබවා,”න්.

“යථාකර්. පන හනෙන අරියස්‍ය විනාය ජද්දිසා නමසීතබවා? සාමු මේ හනෙන හගවා තරා, ධෙමම. දෙසේතු යථා අරියස්‍ය විනාය ජද්දිසා නමසීතබවා”න්.

1. පිගාලකො (මෝසා)

2. පුප්පුදිසා (මෝසා)

සිගාලක සුත්‍රය

1. මා විසින් මෙසේ අභන ලදී.

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ තුවර නිසා කලන්දක නිවාප නම් වූ එවැවනා අරමු වැඩ වසන සේක. එ කල්හි සිගාලක නම් ගැහැවි පුන් කලින් ම (දෙසනාක් සේ ම) නැඟි සිට, රජගහ තුවරින් නික්මැ ගොස්, තෙත් රෙදි ඇත්තේ, තෙත් කොහො ඇත්තේ, දෙහොත් මුද්‍රා තබා, ගත්තේ පෙර දෙස ද, දකුණු දෙස ද, අවර දෙස ද, උතුරු දෙස ද, යට දෙස ද, උතු දෙස ද යන බොහෝ දියාවන් විදි."

2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පෙරවි. පා සිවුරු ගෙනා, රජගහ තුවරට පිහු පිළිස පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ, කලින් ම නැඟි සිට රජගහ තුවරින් නික්මැ, තෙත් වස්තු ඇති වි. තෙත් කොහො ඇතිවි, දෙහොත් මුද්‍රා තබා ගෙනා, පෙර දෙස ද දකුණු දෙස ද අවර දෙස ද, උතුරු දෙස ද යට දෙස ද, උතු දෙස ද විද්‍යා සිගාලක ගැහැවි පුතු දුටු සේක් මය. දැක, ඔහු බණවා, ‘ගැහැවි පුත්, කවර හෙයින් තෙපි කල් තබා ම නැඟි සිට රජගහ තුවරින් නික්මැ, තෙත් වස්තු ඇත්තෙයි, තෙත් කොහො ඇත්තෙයි, දෙහොත් මුද්‍රාන් තබාගෙනා, පෙර දෙස දකුණු දෙස අවර දෙස උතුරු දෙස යට දෙස උතු දෙස යන බොහෝ දියාවන් වදුව ද?" දි අසා වදුල සේක.

“වහන්ස, මා පියා කළුරිය කරනුයේ, ‘දරුව, දියාවන් වදුව’ දී මට මෙසේ කි ය. වහන්ස, ඒ මම පියාගේ ව්‍යවහාර සත්කාර කරනුයේම්, ගරුකාර කරනුයේම්, බුහුමන් කරනුයේම්, පුරු, කරනුයේම්, කලින් ම නැඟි සිට රජගහ පුරුයෙන් නික්මැ, තෙත් රෙදි ඇති වි, තෙත් කොහො ඇති වි, දෙහොත් මුද්‍රා තබාගෙනා, පෙර දෙස... උතු දෙස වදුම් දී (සිගාලක තෙමේ) කි ය.

‘ගැහැවි පුත්, ආයා විනයයෙහි ස දෙස්සු මෙසේ නො වැන්ද පුත්තා-හ' දී භාග්‍යවතුන් වහන්සේ වදුල සේක.

‘වහන්ස, කොසේ නම් ආයා විනයයෙහි ස දෙස්සු වැන්ද පුත්තා-හු ද? වහන්ස, ආයා විනයයෙහි යම්සේ ස දෙස්සු වැන්ද පුත්තාහු නම්, එසේ භාග්‍යවතුන් වහන්සේ මට දෘම දෙසනා සේක් එ' දී ගැහැවි පුත් කි ය.

ඡද්ධීසා

3. තෙන හි ගහපත්‍රිප්‍රත්‍තා පූජාත්‍රි, සාමුහික. මනසි කරෝති, භාසි-සයාමි'ත්.

'එච්. ඩන්නත්'ත් බො සිගාලෝ ගහපත්‍රිප්‍රත්‍තා හගවතො පවත්වයායි.

හගවා එතැදවාව:

"යලතා බො ගහපත්‍රිප්‍රත්‍තා අරියසාචියක වත්තාරෝ කම්මකිලෙසා පහිණු නොත්ති, වතුනි යානෙහි පාපකම්. නා කරෝති, ජ ව නොගානා. අපායමුබාති නා සේවති, සො එච්. වුද්ධසජපාපකාපගතො, ඡද්ධීසාපටිව්‍යාදී, උහයලාකවිරෝය පටිපත්තා නොති, තසක අය. මේව ලොකා ආරද්ධා, නොති පරෝ ව ලොකා. සො කායසක හද පරමාරණ පූගති. සගේ. ලොක. උපපර්ශත්.

කම්මකිලෙසා

4. කතමසක වත්තාරෝ කම්මකිලෙසා, පහිණු නොත්ති? පාණාත්-පාගත්තා බො ගහපත්‍රිප්‍රත්‍තා කම්මකිලෙසා, අදින්නාදනා. කම්මකිලෙසා, කාම්මසු මිව්‍යාචාරෝ කම්මකිලෙසා, මුසාවාදේ කම්මකිලෙසා. ඉමසක වත්තාරෝ කම්මකිලෙසා පහිණු නොත්ති'ත්. ඉදමවාව හගවා. ඉදා වන්න² පූගතො, අරාපර. එතැදවාව සහ්යා:

පාණාත්පාත. අදින්නාදනා. මුසාවාදේ ව වුවති
පරදුරගමනාක්ව නපසසනති පණ්ඩිතා'ත්.

අගතිගමනාති

5. කතමහි වතුනි යානෙහි පාපකම්. කරෝති? ජනුගත්. ගව්‍යතෙන්නා පාපකම්. කරෝති, දෙසාගත්. ගව්‍යතෙන්නා පාපකම්. කරෝති, මොහාගත්. ගව්‍යතෙන්නා පාපකම්. කරෝති, හයාගත්. ගව්‍යතෙන්නා පාපකම්. කරෝති. යතො බො ගහපත්‍රිප්‍රත්‍තා අරියසාචියෙකා නොව ජනුගත්. ගව්‍යති, නා දෙසාගත්. ගව්‍යති, නා මොහාගත්. ගව්‍යති, නා හයාගත්. ගව්‍යති, ඉමෙහි වතුනි යානෙහි පාපකම්. නා කරෝති'ත්. ඉදමවාව හගවා. ඉදා වන්න පූගතො, අරාපර. එතැදවාව සහ්යා:

ජනු දෙසා හයා මොහා යො ධමම. අතිවත්තාති,
නීලීයති තසක යසො³ කාලප්‍රක්‍රීව වන්දිමා.

1. ඡද්ධීසා පටිව්‍යාදී නොති (සාමා)

2. වන්න (මරුනා)

3. යෙපා තසා (මරුනා)

ස දිසා

3. ‘ගැහැවී පුත, එසේ වී නම් අසව, මොනාවට මෙනෙහි කරව, කියන්නෙම්’යි හාගාවතුන් වහන්සේ වදුල සේක.

එසේ ය, වහන්සැ’යි ම සිගාලක ගැහැවී පුත් හාගාවතුන් වහන්සේට පිළිවන් දා.

හාගාවතුන් වහන්සේ මෙය වදුල සේක: “ගැහැවී පුත, යම හෙයෙකින් ආයුෂිග්‍රාවකයා ගේ සතර කර්මක්ලේශයෝ ප්‍රහිණ වෙන්ද, යම හෙයෙකින් ආයුෂි ආවක තෙම සතර කරුණෙකින් පවිකම නො කරයිද, යම හෙයෙකින් හෝගයන් ගේ විනාශමුලු සයන් නො සෙවිද, ගේ තෙමේ මෙසේ තුළුස් ලාමක කම්වලින් පහ වූයේ ස දිසාවන් වසාලනුයේ, දෙලෝ ජය ගැන්ම පිණිස පිළිපත්තේ වෙයි. ඔහු වියින් මෙලාවද ආරුධිත වෙයි, පරලාවද ආරුධිත වෙයි. හේ කාඩුන් මරණින් මතු මනාප ගති ඇති ස්වර්ග ලෝකයට පැමිණෙයි.

කර්ම ක්ලේශ

4. ඔහු ගේ කවර සතර දෙනෙක් කර්ම ක්ලේශයෝ (අත්ව කිලිටි කරන කර්ම) ප්‍රහිණ වෙන්ද? ගැහැවීපුත, ප්‍රාණසානය වනාහි කර්ම ක්ලේශයෝ, අදත්තාදනය කර්ම ක්ලේශයෝ, කාමයන්හි වරදා හැකි. රීම කර්ම ක්ලේශයෝ, මෘශාවාදය කර්ම ක්ලේශයෝ. ඔහු ගේ මේ කර්ම ක්ලේශයෝ ප්‍රහිණ වෙන්.” හාගාවතුන් වහන්සේ මෙය වදුල සේක. සුගතයන් වහන්සේ මෙය වදුරා, ගාස්තා වූ හාගාවතුන් වහන්සේ නැවැතු ගාරා බන්ධන වශයෙන් අනෙකක් වූ මෙය වදුල සේක:

පණිවාද, අධිනාදන්ද, මුසවා යැ දී යමෙක් කියනු ලැබේ නම් එයද, පරඹුන් කරා යැමද ද යන මේද තුවණුන්තේ නො පසසන්.

අගති ගමන

5. (ආර්ය ආවක තෙමේ) කවර සතර කරුණෙකින් පවිකම නො කෙරේද යත්: (පුහුදුන්තෙමේ), ජන්දයෙන් අගතියට යනුයේ (නො කටයුත්තක් කරනුයේ) පවිකම කරයි. ද්වීජයෙන් අගතියට යනුයේ පවිකම කරයි, බිජයන් අගතියට යනුයේ පවිකම කරයි, මෝහයෙන් අගතියට යනුයේ පවිකම කරයි. ගැහැවීපුත, යම හෙයෙකින් ආයුෂිග්‍රාවක තෙමේ ජන්දයෙන් අගතියට නො ම යන්තේද ද, දෙවීජයෙන් අගතියට නො ම යන්තේද ද, බිජයන් අගතියට නො ම යන්තේද, මෝහයෙන් අගතියට නො ම යන්තේද, හේ මේ සතර කරුණින් පවිකම නො කෙරෙයි. හාගාවතුන් වහන්සේ මෙය වදුල සේක, ගාස්තා වූ සුගතයන් වහන්සේ මෙය වදුරා, නැවත ගාරාබන්ධන වශයෙන් අනෙකක් වූ මේ වචන ද වදුල සේක:

‘ඡන්දයෙන්ද ද්වීජයෙන්ද බිජයන්ද මොහයෙන්ද යමෙක් යුක්ති-ධරමය ඉක්මා යේද, කළවර පසු සඳහු මෙන්, ඔහුගේ යශ්ච පිරිහෙයි.

ඡනු දේසා ගයා මොහා ගයා ධමම්. නාත්‍රිවක්ත්ති,
ආපුරත්නී තස්ස යසො,¹ පූකක්පරසක විට වන්දිමා'ත්.

ඡ අපායමුඩාත්

6. කතමාත් ඡ හොගානා. අපායමුඩාත් නා සෙවත්? සුරාමෙරයමජ්ජ-
පමාදවධානානුයාගේ බො ගහපත්පුත්‍ර හොගානා. අපායමුඩ්. විකාල-
විසිබැවරියානුයාගේ හොගානා. අපායමුඩ්. සමජ්‍යාච්චිවරණ. හොගානා.
අපායමුඩ්. ජුතපමාදවධානානුයාගේ හොගානා. අපායමුඩ්. පාරමිත්‍යා-
නුයාගේ හොගානා. අපායමුඩ්. ආලස්සානුයාගේ හොගානා. අපායමුඩ්.

මජජපානාදීනවා

ඡ බො' මේ ගහපත්පුත්‍ර ආදීනවා සුරාමෙරයමජ්ජපමාදවධානානු-
යාගේ: සන්දිලිකා ධනජාත්, කළහ පාවසිස්ත්, රෝගානා. ආයතනා.,
අක්තත්තිසක්ෂතනාත්, ගොපිනාතිදාසන් පක්ෂකුය දුබලිකරණීන්වා ඡවද්
පද් හවත්. ඉමේ බො ගහපත්පුත්‍ර ඡ ආදීනවා සුරාමෙරයමජ්ජපමා-
දවධානානුයාගේ.

විකාලවිරියාදීනවා

ඡ බො' මේ ගහපත්පුත්‍ර ආදීනවා විකාලවිසිබාවරියානුයාගේ: අත්‍යා
පි'සා අගුත්‍යා අරක්කිනා, හොත් පුත්‍රත්‍යාරෝ පි'සා අගුත්‍යා අරක්කිනා,
හොත්, සාපෙන්තයාමි'සා අගුත්‍යා අරක්කිත්. හොත්, සඩකියා ව හොත්
පාපකෙසු යාගනසු, අභ්‍යන්තර්වනා. ව තස්මී. රුහත්, බඩුනාක්‍රා දුක්ඛඩමානා.
පුරක්කිනා, හොත්. ඉමේ බො ගහපත්පුත්‍ර ඡ ආදීනවා විකාලවිසිබ-
වරියානුයාගේ.

සමජ්‍යාච්චිවරණාදීනවා

ඡ බො' මේ ගහපත්පුත්‍ර ආදීනවා සමජ්‍යාච්චිවරණ: කවී නවව. කව
ශිත්, කව වාදිත්, කව අක්කිනා, කව පාණිසකර්, කව කුමිතුණුත්ති? ඉමේ
බො ගහපත්පුත්‍ර ඡ ආදීනවා, සමජ්‍යාච්චිවරණ.

1. යසො: තස්ස (මජස්.)
2. ජුණහපකෙට්ටි (කම්)
3. කුට්ටි (PTS)

යමෙක් ජන්දයෙන් ද ද්වෙපයෙන් ද බියෙන් ද මොහයෙන් ද යුක්තිවර්මය ඉක්මැ නො යේ ද, ඔහුගේ යගය පුර පසු සඳහු මත් වැඩියි.”

අපායවුම සය

6. හේ හෝගයන් ගේ කවර විනාශමුඩ සයක් නො සෙවී ද යන්: ගැහැවි පුත්, මත් බවට ප්‍රමාදයට කරුණු වූ රහමෙර පිමෙහි යෙදීම හෝගයන් ගේ විනාශ මුබයෙකි. තොකල්හි විවිධ වාර්ගීකාරයෙහි යෙදීම හෝගයන් ගේ විනාශ මුබයෙකි. උත්සව දරුණනය පිණිස යැම හෝගයන්ගේ විනාශ මුබයෙකි, ප්‍රමාදයට කාරණයක් වූ දුකෙකුලියෙහි යෙදීම හෝගයන්ගේ විනාශ මුබයෙකි. ප්‍රමාදයට හා පුත් පුත්තා එක් විම හෝගයන් ගේ විනාශ මුබයෙකි. අලසඩිවහි නැවත තැවත යෙදීම හෝගයන් ගේ විනාශ මුබයෙකි.

මද්‍යපානාදිනාව

ගැහැවි පුත්, මත්බවටත් ප්‍රමාදයටත් කාරණ වූ රහමෙර පිමෙහි පුත් පුත්තා යෙදීමෙහි මේ දෙස් සයෙකි: මේ ලොවැදීම වන ධින භාතිය, කළහ වැඩිම, රෝගයනට කෙතක් වීම, අපකිරති ඉපැදුවීම, කයෙහි ගුහ්‍යයාන විවාත කොට හැඳිරිම, තුවුණ දුර්වල කිරීම යන සවැනී කාරණය ද වෙයි. ගැහැවි පුත්, මදයට ප්‍රමාදයට කාරණ වූ රහමෙර පිමෙහි මේ දෙස් සය ටවි.

විකාලවරියාදිනාව

ගැහැවි පුත්, තොකල්හි විටි සංස්ඝ්‍යාරයෙහි පුත්තා පුත්තා යෙදීමෙහි මේ දෙස් සයෙකි: තෙමේ ද සංගොඩිත නො වූ යේ තො රක්තාලද්දේ වෙයි. ඔහුගේ අඩුදුරුවේ ද අසංගෝපිත වූවාහු තොරක්තා ලද්දූ වෙත්, ඔහු ගේ වස්තුව ද සංගොපිත නො වූයේ තො රක්තා ලද්දේ වෙයි. ප්‍රාප ස්‍රියවත්හි සැක කටයුත්තෙක් ද වෙයි, අභ්‍යත දේශ කාලය ද ඔහු කෙරෙහි නැගෙයි, තවත් බොහෝ දුක් දෙම්නපුත් විසින් පෙරවු කරන ලද්දේ වෙයි, (බොහෝ දුක් ඔහු පසු පසු පස එය). ගැහැවි පුත්, මොහු සඳහා තොකල්හි විවිධ ස්‍රියාරයෙහි පුත්තා පුත්තා යෙදීමෙහි දෙපායේ ය.

සමද්‍යාණිවරණාදිනාව

ගැහැවි පුත්, උත්සව දරුණනයට යාමෙන් මේ දෙස් සයෙකි: කොහි නැවුම ඇද්ද? කොහි ගැයුම ඇත්ද? කොහි වැයුම ඇද්ද? ආබ්‍යාන (රාමායණාදී කරං ක්‍රිම) කොහි ඇද්ද? අත්තාලම ඇ ගැයීම කොහි ඇද්ද? කළ පිසිම ආදිය කොහි ඇද්ද?යි සොයා හැවිදින්. උත්සව දරුණනයට යාමෙන් මේ ඇද්නාව සය ය.

ප්‍රත්‍යුම්දිනවා

ඡ බො' මේ ගහපත්පුත්‍ර ආදිනවා ප්‍රත්‍යුම්දිනානුයෝගෙ: ජය වෙරු පසවති, ඒතො විත්තමනුසොවති, සන්ධිවිඛිකා දිනජාති, සහාගතස්සු¹ විවනා න රුහති, මිත්තමවවනා. පරිභුතො හොති, ආචාර්යවාහකානා අපන්තේතො හොති, අක්කඩ්‍යතො අය. පුරිසපුණෙලා නාලා දුරභරණුයා'ති. ඉමේ බො ගහපත්පුත්‍ර ඡ ආදිනවා ප්‍රත්‍යුම්දිනානුයෝගෙ.

පාපමිත්තානුයෝගාදිනවා

ඡ බො' මේ ගහපත්පුත්‍ර ආදිනවා පාපමිත්තානුයෝගෙ: යෙ පුත්තා, යෙ ගොජ්‍යා, යෙ පිපාසා, යෙ තොකත්තිකා යෙ වක්‍රිතිකා යෙ සාහසිකා, ත්‍යාස්ස මිත්තා හොති, තෙ සහායා. ඉමේ බො ගහපත්පුත්‍ර ඡ ආදිනවා පාපමිත්තානුයෝගෙ.

ආලසසාදිනවා

ඡ බො' මේ ගහපත්පුත්‍ර ආදිනවා ආලසසානුයෝගෙ: අතිසිතතත් කමම්. න කරෝති, අතිලැණුතත් කමම්. න කරෝති, අතිසායතත් කමම්. න කරෝති, අතිපාතො'ති කමම්. න කරෝති, අතිජාතො'ස්මිති කමම්. න කරෝති. තසස එව්. කිවවාපදෙස-බහුලසා විහරතො අනුයෙකු වෙව හොගා නුපුරුත්තති, උපත්තා ව තොගා පරිකුය. ගවුතති. ඉමේ බො ගහපත් පුත්‍ර ඡ ආදිනවා ආලසසානුයෝගෙ''ති.

අදාශමවාව හගවා, ඉදා වත්තා සුගතො අථාපර. එතදෙවාව සන්සා:

1. සයාය සංසා (කම්)

දුෂ්චප්‍රමාදීනාව

ගැහැවි පුත්, ප්‍රමාදයට කාරණ වූ දු කෙකළියෙහි යෙදීමෙහි මේ දෙස් සයෙකි: දිනෘවෝ (පැරිදිණුවු තුළ) වෙටර උපද්‍රවයි, පැරිදිණේ (නවුවාවූ) වස්තුව අනුව සොලි. තම්, දක්කැදී ම බනහානිය වේ. සහාවට ගිය ඔහු ගේ ව්‍යවහාර නො තැබේ. මිත්‍රාමාත්‍රායන් විසින් පිරි-හෙලන ලද්දෙක් වෙයි. ‘මේ පුරුෂප්‍රද්‍රාගල තෙමෙහි අක්ෂඛ්‍රිතයෙකු’යි අකුදරුවන් රක්නට නො සමත් වේ යැ’යි ආචාරක විවාහකයන් විසින් නො පත්‍ර ලදුයේ වෙයි. ගැහැවි පුත්, මොහු ප්‍රමාදයට කාරණ වූ දු කෙකළියෙහි පුන්පුනා යෝමහි දෙපයෝ සමඟ වෙන්.

පාපම්‍රානුයාගාදීනාව

ගැහැවි පුත්, පාපම්‍රානුයාගයෙහි (ලාමක මිහුරන් ඇසුරෑ කැරුමිනි) මේ දේශ සයෙකි: අක්ෂඛ්‍රිතය (දුකෙකළියෙහි යෝදුණු) යම් කෙනෙක් වෙන් ද ඔහු ඔහුට මිතු වෙන්, සහාය වෙන්, යම් ඉත්තිරි සොඩ ආදි සොඩහු වෙන් ද, ඔහු ඔහුට මිතු වෙන්, සහාය වෙන්, බිමෙහි ලාල්චු යම් කෙනෙක් වෙන් ද, ඔහු පාපම්‍රානුප්‍රක්තයාට මිතු වෙන්, සහාය වෙන්, යම් මෙනෙකතික (බොරුරන් ආදිය දී රවවන) කෙනෙක් වෙන් ද, ඔහු ඔහුට මිතු වෙන්, සහාය වෙන්, යම් වංචිත (සම්මුඛ ව්‍යවහාරයන් රවවන) කෙනෙක් වෙන් ද, ඔහු ඔහුට මිතු වෙන්, සහාය වෙන්, ගම් පැහැරීම ආදි සාහසික කරමයන්හි යෝදුණු යම් කෙනෙක් වෙන් ද, ඔහු පාපම්‍රානු-යාගියාට මිතු වෙන්, සහාය වෙන්. ගැහැවි පුත්, පාපම්‍රානුයාගයෙහි මේ දෙස් සය ය.

ආලස්‍යාදීනාව

ගැහැවි පුත්, අලසබවහි යෙදීමෙහි මේ දේශයෝ ස දෙනෙක් වෙත්. ඉතා ගිත යැයි කරමාන්ත නො කෙරෙයි, ඉතා උණ්ණයැ දි කරමාන්ත නො කෙරෙයි. ඉතා සවස් කාලය වීයැ දි කරමාන්ත නො කෙරෙයි. ඉතා උයන යැ දි කරමාන්ත නො කෙරෙයි, ඉතා බඩ සා ඇත්-තෙමි දි කරමාන්ත නො කෙරෙයි. මෙසේ කටයුතු අතපසු කිරීම බෙඳුල කොට ඇති ඔහුට තුළන් හෝගයෝ නො උපදිත්, උපන් හෝගයෝ ද විනාශයට යෙත්. ගැහැවි පුතුනි, මේ ආලසබවහි යෙදීමෙහි දෙස් සය ය.

භාග්‍යවතුන් වහන්සේ මෙය විදුල සේක. ගාස්තා වූ සූගතයන් විහන්-සේ මෙය විදුරා යලි ගාටා බන්ධන වශයෙන් අනෙකක් වූ මෙය විදුල සේක.

7. “ගහාති පානාසබා තාම හොති සම්මියසම්මියා
යෝ ව අනෙපු ජාත්‍යපු සහායා හොති සො සබා. 1

ලයුදුරසේයා පරදුරසේවනා
වෙරපෙසඩිනු¹ ව අනැන්තා ව
පාපා ව මිත්‍යා සුකදියතා ව
එතෙ ජ යානා පුරිසං ධංසයන්නි. 2

පාපමිකෙනා පාපසබා පාපදාචාරගෙළවරෝ
අසමා ලෙඛකා පරමණ ව උහයා ධංසගත නැරා. 3

අකඩින්වීයා වාරුණී නාව්චිත්
දිවානොසාපපා පාරවරියා අකාල
පාපා ව මිත්‍යා සුකදියතා ව
එතෙ ජ යානා පුරිසං ධංසයන්නි. 4

අකකිහි දිබෙනත්ති සුර් පිවනති
යහෙින්වීයා පාණසමා පරෝස
නිහිනසෙවී න ව වුද්ධසෙවී
නිහියරෝ කාලපෙක්ව වන්දු. 5

යො වාරුණී අධිනො අකිස්ථනො
පිපාසො පිට් පාප ගතො³
දිදකම්ව ඉණ විගාහති
අකුල්⁴ කාහිති බිපාමතකුනා. 6

න දිවාසොහයිලෙන රත්නිමුවධානදේස්සිනා⁵,
නීවල් මතෙනතා සොගෙකින සකකා ආවයිතු සර්. 7

අතියිත අතිලුණු අතිසායමිදා අපු,
ඉති විසසට්කමලතෙන අනුව අවවිතති මාණ්ඩව. 8

යො'ධ පිතක්ව උණුකක්ව නිඟු සියෙශා න මකෘද්ධී
කර පුරිසකිවානි සො සුබා⁶ න විගායනී'ති. 9

1. වෙරපෙසවා (මරයා)
2. මුද්ධියෙවී (සාම), මුද්ධියෙවී (කම්ලි)
3. පිපාසොයි අසට්පාගතෙකා (සාම), පිපාසො ප සට්පෙපසයෙකා (කම්ලි)
පස ගතෙකා (මරයා)
4. අකුල් (සාම, කම්ලි)
5. රත්නිමුවධානදේස්සිනා (PTS)
6. පුව් (මරයා)

7. පානසට තම (මත් පැන් බොන තැනැදී පමණක් යහුලු වූ) යහුලු-වෙක, සම්මිය සම්මිය තම (හමු වූ තැනැදී පමණක් මිතුරු කම් අභ්‍යවත) යහුලුවෙක, වැඩ ඇති වූ කල්හි යමෙක් යහුලු මේද එසේ වූ යහුලුවෙක් ඇත. 1

ඉරු උද වන කෙක් නිදිම ය, පරුවුවන් සෙවීම ය, ගෙවිර බුදුල බව ය, අවැඩ කරන බව ය, පාප මිතුයෝ ය, තද මසුරු බව ය යන මේ කරුණු සය පුරුෂයා වනසයි. 2

ලාමක මිතුරන් ඇති, ලාමක යහුලුවන් ඇති, ලාමක වූ ආචාර ගොවර ඇති මිනිස් තෙමෙම මෙලෙවින් ද පරෙලෙවින් ද යන දෙප සින් ම වැනුසයි. 3

දු කෙශීම ය, පරුවුවන් කරා යුම ය, මත්පැන් පීම ය, තැවුම ගැසුම සොයා යුම ය, දහවල් නිදිම ය, තොකල්හි විටි සංචාරය ය, පාප මිතුයෝ ය, දැඩි මසුරු බව ය යන මේ කරුණු සය මිනිසා වනසයි. 4

රසුවෙන් කෙශීන්, රා බොන්, අනුන් ප්‍රාණ සම ව රක්නා අතුවන් කර, යෙන්. පිරිපූජාවුන් සෙවනාපුයැ වැඩුණවුන් තො සෙවනාපු ය. ඕහු කළවර පසු සඳු සෙයින් පිරිහෙන්. 5

ධිනය තැනි දිලිංගු වූ යමෙක් මත්පැන් බොනුයේ පොකුණක් වෙන යියක්පූ පැන් බොන්නා සේ මත්පැන් බිමෙහි ගිෂ්ට වූයේ ද, හේ යය ගැනී බවට බැංශයනී. වහා සිය කුලය අකුලයක් (පිරිපූජු කුලයක්) කරන්නේ ය. 6

දහවල් තින්න සූත්‍ර, රු පිබිද සිටීම තොරිසියෙන, නිතර මත් වූ, සොඩ වූ තැනැත්තපූ ටිසින් ගෙහි වසන්නට තො හැක්ක. 7

ධිනයේ 'දැන් ඉතා සිත ය, ඉතා උෂ්ණ ය, ඉතා සවස්යැ'යි හරන ලද කරමාන්න ඇති මිනිසුන් ඉක්මැ යෙන්. 8

මෙහි යමෙක් ගිතයන් උෂ්ණයන් තැනුපතකට වැඩියෙන් තො තකා ද, පුරුෂ කාර්යයන් කරන ගෙ ගෙමෙ හැරය ඇත් තො හරි. 9

මිනනපත්‍රිපත්‍ර

8. වත්තුරෝ' මේ ගහපත්‍රිපත්‍ර අමිනන මිනනපත්‍රිපත්‍රකා' වෙදි-
තබා.. අක්‍රූදක්‍රූහරෝ අමිනන මිනනපත්‍රිපත්‍රකා වෙදිතබා,
වච්චරණ අමිනන මිනනපත්‍රිපත්‍රකා වෙදිතබා, අනුපියහාණි
අමිනන මිනනපත්‍රිපත්‍රකා වෙදිතබා, අපායසහායා අමිනන
මිනනපත්‍රිපත්‍රකා වෙදිතබා.

වතුහි බො ගහපත්‍රිපත්‍ර යානෙහි අක්‍රූදක්‍රූහරෝ අමිනන මිනන-
පත්‍රිපත්‍රකා වෙදිතබා.

අක්‍රූදක්‍රූහරෝ හොති අපෙන බහුමිව්‍යති,
හයසා කිවව කරාති සෙවති අන්ත්‍රාරණා.

ඉමෙහි බො ගහපත්‍රිපත්‍ර වතුහි යානෙහි අක්‍රූදක්‍රූහරෝ අමිනන
මිනනපත්‍රිපත්‍රකා වෙදිතබා.

වතුහි බො ගහපත්‍රිපත්‍ර යානෙහි වච්චරණ මේ අමිනන මිනන-
පත්‍රිපත්‍රකා වෙදිතබා. අනීතන පටිසභුරති² අනාගතන පටිසභුරති³,
නිර්ස්ථැන සඩාණිහාති, ප්‍රමුජපෙනෙකුසු කිවවසු බ්‍රහ්මනා දෙසනති.
ඉමෙහි බො ගහපත්‍රිපත්‍ර වතුහි යානෙහි වච්චරණ මේ අමිනන මිනනපත්-
රිපත්‍රකා වෙදිතබා.

වතුහි බො ගහපත්‍රිපත්‍ර යානෙහි අනුපියහාණි අමිනන මිනනපත්-
රිපත්‍රකා වෙදිතබා. පාපකම්පි'සක⁴ අනුරාතාති, කලුජාණම්පි'සක
අනුරාතාති, සමුඩා'සක වණණා හාසනි, පරමුඩා'සක අවණණා හාසනි.
ඉමෙහි බො ගහපත්‍රිපත්‍ර වතුහි යානෙහි අනුපියහාණි අමිනන මිනන-
පත්‍රිපත්‍රකා වෙදිතබා.

වතුහි බො ගහපත්‍රිපත්‍ර යානෙහි අපායසහායා අමිනන මිනනපත්-
රිපත්‍රකා වෙදිතබා: සුරුමෙරයම්පම්පමාදවධානානුයෝග සහායා
හොති, විකාල්‍යිසිබාවරියානුයෝග සහායා හොති, සම්ප්‍රාණිවරණ
සහායා හොති, සුත්‍රපම්පමාදවධානානුයෝග සහායා හොති. ඉමෙහි බො
ගහපත්‍රිපත්‍ර වතුහි යානෙහි අපායසහායා අමිනන මිනනපත්‍රිපත්‍රකා
වෙදිතබා'ති.

1. මිනනපත්‍රිපත්‍ර (පිටු)
2. පටිසභුරති (කම)
3. පාරකමම්පසක (ස්‍යා)

මිත්ප්‍රතිරූපකයෝ

8. ගැහැවිපුත, මිත් ප්‍රතිරූපක වූ (මිතුරු වෙසින් පැශෙනා) සතර අමිත්‍රයෝ දා යුතු හ. මිත්ප්‍රතිරූපක අභ්‍යන්තරීහර අමිත්‍රය අතුසු, මිත්ප්‍රතිරූපක විවිධ අමිත්‍රයා දා යුතු. මිත්ප්‍රතිරූපක අනුමියහාණි අමිත්‍රයා දා යුතු. මිත්ප්‍රතිරූපක අපායසහාය අමිත්‍රයා දා යුතු.

ගැහැවිපුත, සතර කරුණෙකින් මිත්ප්‍රතිරූපක වූ අභ්‍යන්තරීහර (ඒකාන්තයෙන් කිසිවක් හැරගෙන ම යන) අමිත්‍රයා දා යුතු:

ඒකාන්තයෙන් සිය මිතුරා ගෙන් කිසිවක් හැරගෙන ම යන්නේ වෙසි. අල්ප දෙයකින් (ස්වල්ප දෙකක් එහි) බොහෝ දා ලබන්නට පත්‍රි. තමාට බිජක් (ලවුදරක්) උපන් කළුති පමණක් මිතුරා ගේ කටයුතු කෙරෙයි. තමා ගේ වැඩි ම කරුණු කොට මිතුරා සෙවී. ගැහැවිපුත, මේ සතර කරුණින් මිත්ප්‍රතිරූපකවූ අභ්‍යන්තරීහර අමිත්‍රයා දා යුතු.

ගැහැවිපුත, මේ සතර කරුණින් මිත්ප්‍රතිරූපක විවිධ ම පරම කොටුති) අමිත්‍රයා දා යුතු: අනීතයෙන් සඩිග්‍රහ කෙරෙයි, අනාගත යෙන් සඩිග්‍රහ කෙරෙයි. නිරර්ථක කරායෙන් සඩිග්‍රහ කෙරෙයි. වර්තමාන කායනීයන්හි ව්‍යුහන දක්වයි. ගැහැවිපුත, මේ සතර කරුණින් විවිධ ම වූ මිත්ප්‍රතිරූපක අමිත්‍රයා දා යුතු.

ගැහැවිපුත, සතර කරුණෙකින් අනුමියහාණි (අනුකූල වූ පිය බස කියන) මිත්ප්‍රතිරූපක අමිත්‍රයා දා යුතු: (පවක් කරමියි ක් කලු ඒ) ඔහුගේ පාප ත්‍රියාව ද (මැනැවැ දී) අනුදනී, (පිනක් කරමැයි ක් කලු ඒ) ඔහුගේ පින් කිරියද අනුදනී, සම්මුඛයෙහි ඔහුගේ ගුණ කියයි, අකම-මුඛයෙහි ඔහු ගේ අගුණ කියයි. ගැහැවිපුත, මේ සතර කරුණින් මිත්ප්‍රතිරූපක වූ අනුමියහාණි අමිත්‍රයා දා යුතු.

ගැහැවිපුත, සතර කරුණෙකින් මිත්ප්‍රතිරූපක වූ අපායසහාය වූ (වස්තු විනාශ කිරීමෙහි යහළ වූ) අමිත්‍රයා දා යුතු: මත් බවට ප්‍රමාදයට කරුණුවූ රහමට පිළේ යෙදීමෙහි යහළ වෙයි, නොකළුති විට සංචාරයේ යෙදීමෙහි යහළ වෙයි. නාත්‍යගිතාදිය දකිනු අසැත් පිළිස යැමෙහි යහළ වෙයි, ප්‍රමාදයට කාරණ වූ දුකෙලිය යෙදීමෙහි යහළ වෙයි. ගැහැවිපුත, මේ සතර කරුණින් අපාය සහාය වූ මිත් ප්‍රතිරූපක අමිත්‍රයා දා යුතු.

ඉදමවාව හගවා. ඉදී වනිය සූගතෝ අරාපර. එතදෙවාව සහා:

“අක්කංද්‍යත්‍රේහරා මිතෙකා යො ව මිතෙකා වට්පරා,¹

අනුපියක්වී යො ආහ අපායසූ ව යො සභා.

එතන අමිතෙකා වනෙකාරා ඉති වික්‍රිය පැකිතෙකා,

අරකා පරිවිෂ්ටයා මෙකා පටිඟය. යරා”නි.

පූහදමිතෙකා

9. ‘වනෙකාරා’ ලේ ගහපත්පුත්‍රකා මිතෙකා සූහද වෙදිතබා: උපකාරා² මිතෙකා සූහද වෙදිතබා, සමානපුදුකෙකා මිතෙකා සූහද වෙදිතබා, අනුක්‍රමයේ මිතෙකා සූහද වෙදිතබා, ආනුකම්පකා මිතෙකා සූහද වෙදිතබා.

වතුනි බො ගහපත්පුත්‍රකා යානෙහි උපකාරා, මිතෙකා සූහද වෙදි-තබා. පමණකා. රක්ඛනී, පමණසස සාපකේයා. රක්ඛනී, සීතසස සරණ. රෝනී, උපනෙකා ක්වචකරණීය තඳුදුණා. රෝග. අනුපදෙනී. ඉමෙහි බො ගහපත්පුත්‍රකා වතුනි යානෙහි උපකාරා මිතෙකා සූහද වෙදිතබා.

වතුනි බො ගහපත්පුත්‍රකා යානෙහි සමානපුදුකෙකා මිතෙකා සූහද වෙදිතබා: ගුණාමසස ආවික්ඛනී, ගුණාමසස පරිගුහනී, ආපදු න විජහනී, උවිතම්පි'සස ආස්ථාය පරිවචනා රෝනී. ඉමෙහි බො ගහපත්පුත්‍රකා වතුනි යානෙහි සමානපුදුකෙකා මිතෙකා සූහද වෙදිතබා.

වතුනි බො පන ගහපත්පුත්‍රකා යානෙහි අනුක්‍රමයේ මිතෙකා සූහද වෙදිතබා: පාතා නිවාරනී, කළුයාණෙ නිවේසෙනී, අසුතා. සාවේනී, ශග්‍යසස මෙහා. ආවික්ඛනී. ඉමෙහි බො ගහපත්පුත්‍රකා වතුනි යානෙහි අනුක්‍රමයේ මිතෙකා සූහද වෙදිතබා.

වතුනි බො පන ගහපත්පුත්‍රකා යානෙහි ආනුකම්පකා මිතෙකා සූහද වෙදිතබා: අහවේනසස න තාන්දනී, හවේනසස තාන්දනී, අව ඕනෑනා හණ්ඩානා. නිවාරනී, ව ඕනෑනා හණ්ඩානා. පස.සනී. ඉමෙහි බො ගහපත්-පුත්‍රකා වතුනි යානෙහි ආනුකම්පකා මිතෙකා සූහද වෙදිතබා”නි.

1. වට්පරාම: (සාමා)

2. උපකාරකා: (සාමා)

හාග්‍යවතුන් වහන්සේ මෙය වූල සේක. යායෝ වූ සුගතයන් වහන්සේ මෙය වූය, අනතුරු වැනි ගාරාබන්ධන විසින් අනෙකක් වූ මෙ වවතා වූල සේක:

“යමක් අභ්‍යන්ත්‍රීහර මිතු නම් වේද යමක් වට්පරම මිතු නම් වේද, යමක් ආනුපියහාණී වේද, යමක් ධින විනාශක ත්‍රියාණී යහපු වේද, මෙසේ මේ සතර අමිතුරන් තුවිණුත්තේ දන, උච්චරු ඇති මාර්ගයක් සේදුරින් මූරු කරන්නේය.”

සුහාන්මිත්‍රයෝ

9. ගැහැවි පුත, මේ සුහාද වූ සතර මිතුරෝ දත් පුතු හ: උපකාරී වූ සුහද මිතුරා දත්පුතු, සමාන සුබ දුෂ්ච වූ සුහද සුමිතුරා දත් පුතු. අර්ථාභායි (වැඩිව නියි කරුණු ම කියන) සුහද මිතුරා දත් පුතු, ආනුකම්පක (අනු-කම්පා කරන) සුහද මිතුරා දත් පුතු.

ගැහැවි පුත, සතර කරුණෙකින් උපකාරී වූ සුහාද මිත්‍රයා දත්පුතු: මත් වැනි වැදුහෙන මිතුරා රැකගතී, මත් වැනි වැදුහෙන්නාපු ගේ ධිනය රැක දෙයි, බියට ප්‍රමිණී මිතුරාට පිහිට වෙයි, කළපුතු කායනීයක් උපන් කළේ අවශ්‍ය ප්‍රමාණය මෙන් දෙගුණයක් ධිනය දෙයි. ගැහැවි පුත, මේ සතර කරුණින් උපකාරී වූ සුහාද මිතුරා දත් පුතු.

ගැහැවි පුත, සතර කරුණෙකින් සමාන සුව දුක් ඇති (ගැඟ දුක් දෙක්හි ම සමාන වැනි හිමෙනුම් ව පවත්නා) මිතුරා දත් පුතු: සැශේවියා පුතු රහස්‍ය දිය මිතුරාට තොසගොවා කියයි, ඒ මිතුරාගේ සැශේවියා පුතු රහස්‍ය සමානවා රකියි, විපත්තින්තිදී තො අත්හරි, මිතුරා විසින් තුළ පිළිස දිය දේ වූව ද පරිත්‍යක්ත වෙයි (සිය දිවි ද තො තකා මිතුරාගේ කටයුතු කැරියෙදෙයි). ගැහැවිපුත, මේ සතර කරුණින් සමාන සුබ දුෂ්ච සුහද මිතුරා දත් පුතු.

ගැහැවිපුත, සතර කරුණෙකින් අර්ථාභායි (දෙලෙප්වැඩි පවසන) සුහද මිතුරා දත් පුතු: පවිත් වළක්වයි, පිනෙහි යොදාලයි, පෙර තො ඇස් අනුම අස්වයි, සුගතනියට මහ කියා දෙයි. ගැහැවිපුත, මේ සතර කරුණින් අර්ථාභායි සුහද මිතුරා දත් පුතු.

ගැහැවි පුත, සතර කරුණෙකින් ආනුකම්පක සුහාද මිත්‍රයා දත් පුතු: ඔහුගේ පිරිහිමෙන් තො සතුවු වෙයි, ඔහුගේ අනිවාද්‍යියෙන් සතුවු වෙයි, මිතුරාගේ අගුණ කියන්නාපු වළක්වයි, මිතුරාගේ අගුණ කියන්නාපු පසසයි, ගැහැවි පුත, මේ සතර කරුණින් ආනුකම්පක (අනුකම්පා කරන) සුහද මිතුරා දත් පුතු.

ඉදමලටවාට ගෙවා. ඉදී වින්‍යා පූගමනා, අපාපර. එකදුලටවාට සංස්:

10. “ලපකාරෝ ව යො මිනෙකා යො ව මිනෙකා පූබේ දුබේ”
අත්තකඩායී ව යො මිනෙකා යො ව මිනෙකා’නුකම්වෙකා.

එනෙ පි මිනෙකා වකාරෝ ඉති විජ්‍යාස්‍ය පැණිමනා
සකකවවා. පයිරුපාසෙයෙහි මාතා පුතකා’ව තිරසා.

පැණිමනා සිලයම්වෙකා ජල. අයි ව හාසනි
හොගේ සංහරමානාසක හමරසකව ඉරියමනා
හොගා සන්නිවියා. යනති වම්මෙකා’ වුපරියනි.

එවා. හොගේ සමායනා² අලම්වෙකා කුලෙ ගිහි
වතුදා විහුරේ හොගේ ස වේ මිනෙකාති ගහනි.

එනෙනා හොගේ ණුකෝරෝයා ද්‍රීඹි කමමා. පයොරෝය
වතුන්කු නිධාපෙයා ආපදුපු ගවිසකනී”නි.

ජද්දිසාපට්ටිව්‍යාදා...

11. කපැක්කා ගහපතිපුතා අරියසාවලකා ජද්දිසාපට්ටිව්‍යාදී ගොනි?
පැමිලා, ගහපතිපුතා දිසා, වේදින්තබා: පුරුන්මා, දිසා, මාතාපිතරෝ වේදි-
තබා දකුණිණ දිසා ආවරියා වේදින්තබා. පවත්මා, දිසා, පුතකාරා වේදින්තබා.
ලුතකර දිසා මිනෙකාමවව, වේදින්තබා. හෙවත්මා, දිසා දියකම්කර වේදි-
තබා. උපරිමා දිසා සමඟමාසුවණ වේදින්තබා.

-
1. පූඛ දුකාව ව යො සං (මරස-)
 2. සම්පාදන (යායා)

භාග්‍යවතුන් වහන්සේ මෙය වදුලසේක. ශාස්ත්‍ර වූ සුගතයන් වහන්-සේ මෙය වදුරා, අනාතුරු වැ (ඇටාබන්ධන විසින්) අනෙකක් වූ මේ වචන වදුල සේක:

10. “යම උපකාරී මිතුරෝක් වේද, සුවදුක් දෙක්හි ම යමෙක් යහළද, යම මිතුරෝක් දෙලෝ වැඩිව මහ කියන්නේද, යම මිතුරෝක් ආසුකම්පා කරන්නේද.

මෙසේ තුවණුන්නේ මේ සතර මිතුරන් ම දන, මව ලෙස ද පුතක්ෂ සඟින් සත්කාර කොට ඇසුරු කරන්නේය,

(සැබුමිතුරන් ඇසුරු කරන)තුවණුනි සිල්වන් තැනුන්නේ දිලියෙන හින්නක් සේ බබලයි. (මල නො පෙලා) මල පැහැ රස් කොට ම බදින බමරක්ෂ සඟින් (මෙරමා නො පෙ ලා) හෝ ග රස් කරන්නාසු ගේ ගාගසමපත්ෂ වැඩිව යෙන්. තුමයන් පුඩියක් රස්කැට රස් කොට බදු ලබන්නාක් මෙනි.

මෙසේ හෝගයන් එක්රස් කොට ගිහිගණි වසන්නාට සමරප වූ ගාහසු තෙම හෝගයන් සතර කොටසක් කොට බෙදන්නේය. හෝ ඒකාන්තයෙන් මිතුරන් බැඳැගනී (විදි යනු නොදී රෙගන්නාට සමන් වෙයි).

එක් කොටසකින් හෝගසමපත් වළදන්නේය, කොටස ගැඹුකකින් (ක්‍රාමි වශික්කරමාදී) කරමාන්ත යොදන්නේය, විපතක් පැමිණි කළුහි ප්‍රයෝගනාය පිණිස වන්නේය යැයි සලකා සතර වන කොටස නිදහන් කොට තබන්නේය.”

සදිසා වැදීම

11. ගැහැලී පුත, කෙශයේ නම් ආයෝගාවක තෙමේ සදිසා හවුරන්නේ වේද? ගැහැලීපුත, මේ ස දිසා දත් පුතු: මාපියෝ පෙර දිසාව යැයි දත් පුතු. ආවාරයයෝ දකුණු දෙස යැයි දත් පුතුහ. අඩුදරුවේ පැයිම දෙස යැයි දත් පුතු ය. මිත්‍රාමාත්‍යයෝ උතුරු දෙස යැයි දත් පුතු න. දැයි දේ කම්-කරුවේ යට දෙසැයි දත් පුතු න. මහණ බමුණෝ උඩ දෙස යැයි දත් පුතු න.

පක්‍රීති බෙවා ගහපතිපුත්‍රකා යානෙහි පුරෙක්නා පුරන්තීමා දිසා මාත්‍රාපිතරා පවුවුපටකාතබා: යනො නො සම්පරිස්සාමි, ක්විව්‍ය නොසා කරිස්සාමි, කුලව්‍යා යැපෙස්සාමි, දියර්ජ. පටිපිට්‍රාමි, අට වා පන පෙනුනා. කාලකතානා. දක්ෂීණ. අනුපදස්සාමි"නි. ඉමෙහි බෙවා ගහපති-පුත්‍රකා පක්‍රීති යානෙහි පුරෙක්නා පුරන්තීමා දිසා මාත්‍රාපිතරා පවුවුපටධිනා පක්‍රීති යානෙහි පුත්‍රකා අනුකම්පන්ති: පාපා ත්‍රිවාරෙන්ති, කළුයාලෙන ත්‍රිවෙශයන්ති, සිහා සික්කාපෙන්ති, පතිරුපෙන දරෙන සංයෝගේන්ති, සමය දියර්ජ. නිය්‍යාමනන්ති³. ඉමෙහි බෙවා ගහපතිපුත්‍රකා පක්‍රීති යානෙහි පුරෙක්නා පුරන්තීමා දිසා මාත්‍රාපිතරා පවුවුපටධිනා ඉමෙහි පක්‍රීති යානෙහි පුත්‍රකා. අනුකම්පන්ති. එවමසා එසා පුරන්තීමා දිසා, පටිවිෂ්ණු හොති බෙමා අපවිහා.

12. පක්‍රීති බෙවා ගහපතිපුත්‍රකා යානෙහි අනෙකවායිනා දක්ෂීණ ආවරියා පවුවුපටකාතබා: උවකානෙනා, උපවකානෙනා, සුපූස්සාය, පාරිවරිස්සාය, සක්‍රීල්‍යාව. සිහාපටිගෙහෙලෙන්තා⁴.

ඉමෙහි බෙවා ගහපතිපුත්‍රකා පක්‍රීති යානෙහි අනෙකවායිනා දක්ෂීණ ආවරියා පවුවුපටධිනා, පක්‍රීති යානෙහි අනෙකවායි. අනුකම්පන්ති: සුවිනිත. විනොතින්, සුභගිතින්. ගාහාපෙන්ති, ස්වඛිපිප්‍රසුත. සමස්කායිනා හවන්ති, මිණුම්වෙවසු පටියාදෙන්ති⁵, දිසාසු පරිණාමනා. කරුණයි. ඉමෙහි බෙවා ගහපතිපුත්‍රකා පක්‍රීති යානෙහි අනෙකවායිනා දක්ෂීණ දිසා ආවරියා පවුවුපටධිනා, ඉමෙහි පක්‍රීති යානෙහි අනෙකවායි. අනුකම්පන්ති. එවමසා එසා දක්ෂීණ දිසා, පටිවිෂ්ණු ගහුති බෙමා අපවිහා.

-
1. සෙසා පරිස්සාමි (මරසා)
 2. පටිපස්සාමි (මරසා)
 3. ඩියා දෙනායි (මරසා)
 4. සිහා පටිගෙහෙශය (සායා) සිපපළුහාසෙනා (සාම්)
 5. පටිවෙදනායි (සායා)

ගැහැවී යුත, කරුණු පසසකින් යුතු විසින් පෙර දෙස වූ මාපියෝ උපස්ථාන කළ යුතු ඔවුන් විසින් පෝමිත වූ මම මහජ ව සිටින ඔවුන් පොමිත කරන්නෙම් සි ද, ඔවුනට (මාපියනට) පැමිණි කටයුතු (ඔවුන් වෙනුවට) මම කරන්නෙම් සි ද, (මාපිය සතු වස්තුව නො නසා රක්නෙම්) කළ පරපුර යකශන්නෙම් සි ද, මා පියන්ගෙන් ලත් දැවැද්ද (ඔවුන් ඔවා පරිදි පවත්වන්නෙම්) බුන්ති විදින්නෙම් සි ද, තැවැන, කළුරිය කළ පරමා ගිය මාපියනට (දන් දී) පින් දෙන්නෙම් සි ද සි මම කරුණු පසින් යුතු විසින් පෙර දියා වූ මා පියෝ උපස්ථාන විසු (ලවටන් කරනු ලැබු) කරුණු පසසකින් යුතුව අනුකමතා කෙරෙන්. (මාපියෝ) යුතු පටින් වළක්වන්, පිනෙහි ගෙයාලන්, ශිල්ප හදුරවන්, සුපුළු වූ ස්ත්‍රීයක හා සංසුක්ත තකරෙන් (ස්ත්‍රීයක පාවා දද්), සුපුළු කල්හි දැවැද්ද (ලරුම වූ වස්තුව) පවරා දෙන්. ගැහැවී යුත, මෙකි කරුණු පසින් යුතුයා විසින් යුරුව දියාව වූ මා පියෝ ලවටන් කරනු ලැබුවාපු, මෙ (දෙවැනි ව කි කරුණු පසින් යුතුව අනුග්‍රහ කරන්. මෙසේ ඔහු විසින් මෙ යුරුව දියාව (එයින් බියක් නො එන පරිදි) උපද්‍රව රහිත කොට ප්‍රතිඵය රහිත කොට හුවුරන ලද්දේ වෙයි.

12. ගැහැවීපුත, දකුණ දිග වූ ආචාරයයේ අතවැශ්‍ය විසින් පස කරුණෙකින් උපස්ථානව වෙන් (ලවටන් කළ යුතු වෙත්): අදුරුපු දකු යුත්තෙන් නැහි සිටීමෙන් ද, ලවටන් කිරීමෙන් ද, උගන්වන ද අයනු කැමැතිවෙමෙන් ද (නොගෙයාත් යදා ඇඟිමෙන් ද), වතාවන් කිරීමෙන් ද උගන්වන ශිල්ප සකසා පිළිගැනීමෙන් ද යන මෙ කරුණු පසින්.

ගැහැවීපුත, අතවැශ්‍ය විසින් මෙ කරුණු පසින් දක්මිණදියා සංඛ්‍යාත ආචාරයයේ උපස්ථාන විපුල, කරුණු පසසකින් අතවැශ්‍යව අනුග්‍රහ කරන්: අතවැශ්‍ය, මොනොවට හික්මවන්, ඔහුව මොනොවට උගන්වන්, තමන් අසා ගන් සියලු ශිල්ප (අතවැශ්‍යව) මොනොවට කියන්නාපු වෙත්. මිශ්‍ර-මාත්‍යයන් කෙරෙහි පිහිටුවන්, දිකුවන්හි ආරක්ෂාව සලස්වන්. ගැහැවීපුත, මෙ කරුණු පසින් උපස්ථාන වූ (ලවටන් කරනු ලැබු) ආචාරයයේ කරුණු පසසකින් අතවැශ්‍යව අනුකමතා කරන්. මෙසේ ඔහු විසින් මෙ දක්මිණ දියාව උපද්‍රව රහිත කොට, ප්‍රතිඵය රහිත කොට හුවුරන ලද්දේ වෙයි.

13. පක්ෂීහි බො ගහපත්පුත්‍ර යානෙහි සාම්ලකන පවතීමා, දිසා හරියා පවත්වා ප්‍රධාන තේවා: සමානතාය, අන්ව්‍යම්කනතාය,¹ අන්තිවරියාය, ඉසැ-රියලාඝයගෙනහැන, අලඩිකාරුනුපදනෙනා. ඉමෙහි බො ගහපත්පුත්‍ර පක්ෂීහි යානෙහි සාම්ලකන පවතීමා, දිසා හරියා පවත්වා ප්‍රධාන පක්ෂීහි යානෙහි සාම්ලක. අනුකම්පත්: සුසංචිතකමත්තා ව නොති, සුසංගති-පරිජනා වී, අන්තිවාරිනි ව, සමහත. අනුරක්තත්, දක්කා ව නොති අනාලසා සබඳවේවසු. ඉමෙහි බො ගහපත්පුත්‍ර පක්ෂීහි යානෙහි සාම්ලකන පවතීමා දිසා හරියා පවත්වා ඉමෙහි පක්ෂීහි යානෙහි සාම්ලක. අනුකම්පත්. එවමස එසා පවතීමා දිසා පටිව්‍යනා නොති බෙමා අපාටිඟය.

14. පක්ෂීහි බො ගහපත්පුත්‍ර යානෙහි කුලපුමත්තා උත්තරා දිසා මිත්තාමවවා, පවත්වා ප්‍රධාන, පෙයාවිජරත්න², අන්තිවරියාය සමානතාය, අවිස-වාදාතාය. ඉමෙහි බො ගහපත්පුත්‍ර පක්ෂීහි යානෙහි කුලපුමත්තා උත්තරා දිසා මිත්තාමවවා, පවත්වා පක්ෂීහි යානෙහි කුලපුමත්තා අනුකම්පත්ත්: පමණා රක්කන්ති, පමණකද සාපෙනියා. රක්කන්ති, හිතස් සරණ. නොතැති, ආපදුපු න විරහන්ති අපරපර වස්‍ය පටිපුජරත්ති. ඉමෙහි බො ගහපත්පුත්‍ර පක්ෂීහි යානෙහි කුලපුමත්තා උත්තරා දිසා මිත්තාමවවා, පවත්වා ඉමෙහි පක්ෂීහි යානෙහි කුලපුමත්තා අනුකම්පත්ති. එවමස එසා උත්තරා දිසා පටිව්‍යනා නොති බෙමා අපාටිඟය.

1. අවිම්සන්‍ය (සාමාන්‍ය)
2. සමානිත පරිජනා ව (මරයා)
3. පිශ්චපෝත්‍ර (සාමාන්‍ය)

13. ගැහැවිපුත, කරුණු පසෙකින් සැමියා විසින් පැයිම දෙස වූ හායීව උපසාධවා (උවටන් කළ යුතු) වෙයි: සමහවන වචනයෙන් ද අවමන් බස් නොකිමෙන් ද, පරුවුවන් කර නො යුමෙන් ද, ගෙහි කටයුතුවල අධි-පති බව ආයට බාර දීමෙන් ද, තමන් පොහොසත් පරිදි ඇතුම පැලැඳුම සපයා දීමෙන්ද යන කරුණු පයිනි. ගැහැවි පුත, මේ කරුණු පයින් සැමියා විසින් පස්වීමදියා සංඛ්‍යාත හායීව උවටන් කරනු ලැබේවා, කරුණු පසෙකින් සැමියාට අනුකමිය කෙරෙයි: (කැද්ධින් පැයිම ඇ විසින් කළට එවලටවට) මතා කොට කරන ලද කර්මාන්ත ඇත්ති ද වෙයි, මොලනාවට සංග්‍රහ කරන ලද පරිවාර ජනය ඇත්ති ද වෙයි, සැමියා හැර අන් පුරුෂයකු පිතිතුළු නො පතන්ති වෙයි, සැමියා විසින් ගෙනකා ලද ධනය රකියි, සියලු කටයුත්තෙහි දක්ෂ ද නොමැලී ද වෙයි. ගැහැවිපුත, මේ කරුණු පයින් සැමියා විසින් පස්වීම දියාසංඛ්‍යාත හායීව උපසේක වූවා (උවටන් කරන ලද්දී) මේ පසුවී කි කරුණු පයින් සැමියාට අනුග්‍රහ කෙරෙයි. මෙසේ ඩු විසින් මේ පැයිමදස නිරුපදුත ව, ප්‍රතිඵල රහි-ත ව හටුරන ලද්දේ වෙයි.

14. ගැහැවි පුත, කුලපුතු විසින් කරුණු පසෙකින් උස්තර දිය නැමැති මිත්‍රාමාත්‍යායෝ (මිත්‍රයේ ද සැප දුක දෙශකයි එක් වූ කටයුතු කරන්නේ ද) උවටන් කුලපුතු හ: දනයෙන් ද ප්‍රිය වචනයෙන් ද අර්ථ වයසායෙන් ද සමඟාත්මකයෙන් ද නොවිටන බැවින් ද යන පයිනි. ගැහැවි පුත, මේ පස් කරුණින් කුලපුතු විසින් උස්තර දිංචුව වූ මිත්‍රා-මාත්‍යායෝ උවටන් කරන ලද්දූ, කරුණු පසෙකින් කුලපුතුට අනුකමිය කරන්: රහමෙරින් මත් වූවූ රෙගනින්, මත් වූ ගොන්නපු ගේ වස්-තුව රෙක දෙන්, උවදුරකට පැමිණියාහුට පිහිට වෙන්, විපත්හි ද අන් නො හරින්, ඩු ගේ දරමුනුමුරනට ද මමත්වයෙන් සංග්‍රහ කරන්. ගැහැවි-පුත, මේ කරුණු පයින් කුලපුතු විසින් උස්තරදියා සංඛ්‍යාත මිත්‍රාත්‍යායෝ උවටන් කරන ලද්දී, පසු වූ කි කරුණු පයින් කුලපුතුට අනු-ග්‍රහ කෙරෙන්. මෙසේ ඩු විසින් මේ උතුරු දස නිරුපදුත කොට, ප්‍රතිඵල රහිත කොට, හටුරන ලද්දේ වෙයි.

15. පක්‍රාණී බො ගහපත්‍රිතක යානෙහි අධිරකෙන¹ හෙට්ටිමා දිසා දැසකමකරා පවුවපට්‍රාතබාං යථාබලං කමමතකස්-විධානෙනා, එතු-වේතනා-තුළුපත්‍රදෙනාන, ශිලාතුළුපට්‍රානෙනා, අව්‍යාපිතයානා. රසානා සංවිහාගෙන, සමය වෛශ්‍යකෙනා. ඉමෙහි බො ගහපත්‍රිතක පක්‍රාණී යානෙහි අධිර-කෙන හෙට්ටිමා දිසා දැසකමකරා පවුවපට්‍රිතා පක්‍රාණී යානෙහි අධිරක. අනුකමපත්‍රි. පුබුවදායිනා ව හොත්ති, පව්‍යානිපානිනා ව දිත්තනා-දියිනා ව, සුකතකමකරා ව, කිත්තිව ජ්‍යෝගරා ව. ඉමෙහි බො ගහපත්-පුතක පක්‍රාණී යානෙහි අධිරකෙන හෙට්ටිමා දිසා දැසකමකරා පවු-පට්‍රිතා ඉමෙහි පක්‍රාණී යානෙහි අධිරක. අනුකමපත්‍රි. එවමසා එසා හෙට්ටිමා දිසා පටිව්‍යනානා හොති බෙමා අපෙරිගයා.

16. පක්‍රාණී බො ගහපත්‍රිතක යානෙහි කුලපුතෙනා උපරිමා දිසා සමණුවාසමණා පවුවපට්‍රාතබාං: මෙනෙකුනා කායකමෙමනා, මෙනෙකුනා වටිකමෙමනා, මෙනෙකුනා මනෙකමෙමනා, අනාවිටත් රතාය, ආලිසාතුප-දෙනානා. ඉමෙහි බො ගහපත්‍රිතක පක්‍රාණී යානෙහි කුලපුතෙනා උපරිමා දිසා සමණුවාසමණා පවුවපට්‍රිතා ජහි යානෙහි කුලපුතක. අනුකමපත්‍රි. පාපා නීවාරෙන්ති, කලුෂාගෙන නීවේසෙන්ති, කලුෂාගෙනා මනසා අනුකමපත්‍රි, අසුළුත් සාවෙන්ති, සුත්. පරියාදපත්ති, සඟාසන මයා. ආලිකඩන්ති. ඉමෙහි බො ගහපත්‍රිතක ජහි යානෙහි කුලපුතෙනා උපරිමා දිසා සමණුවාසමණා පවුවපට්‍රිතා ඉමෙහි ජහි යානෙහි කුලපුතක. අනු-කමපත්‍රි. එවමසා එසා උපරිමා දිසා පටිව්‍යනානා හොති බෙමා අපෙරි-ගයා”ති.

ඉදුමවාව හගවා. ඉදා විභා සුගතෙනා අරාපර. එනදුමවාව සහා:

17. “මාත්‍රාපිතා දිසා පුබා ආවරියා දක්වීණා දිසා පුතකදාරා දිසා පටිව්‍යා ලිතකුමවවා ව උත්තරය.

දැසකමකරා හෙට්‍රා උදි. සමණුවාසමණා එනා දිසා තාමැශයා අලමතෙනා කුඩල ඕහි.

1. අසයිරෙකා (මෙසා)

15. ගැහැවී පුත, කරුණු පසසකින් ස්වාමියා විසින් යට දිසාව යැයි කියන ලද දැඩි දස් කම්කරුවෝ උවටන් කළ යුතු හ: ඔවුන්ගේ ගක්තියට අනුරුද ලෙස කරමාන්ත එධාන කිරීමෙන්ද බත් වැවුරු දීමෙන්ද, ශිලන් වූ කළ ඔවුනට තිසි උපස්ථාන ගොදුලිමෙන්ද, මිහිර රස බොස්ත් (තමා ඩුදෙකළාව නො වළදා) ඔවුනටන් දීමෙන්ද පුදුපු කාලයන්හි වැඩින් මුද හැරීමෙන්ද යන පසිනි. ගැහැවී පුත, මේ කරුණු පසින් ස්වාමියා විසින් යට දෙස යැයි කියන ලද දැඩි දස් කුණුරෝ උවටන් කරන ලද්දෙහු මේ කරුණු පසසකින් ස්වාමියාට අනුග්‍රහ කරන්; ස්වාමියාට පළමුවන් ම නැඹු සිටින්නාසුද වෙන්, ස්වාමියාට පසුව නිදන්නාසුද වෙන්, (කිහින් ගාරා නොගන්-නාසු) ස්වාමියා දුන් දෙ ම ගන්නා පුදු වෙන්, මතා කොට කරන ලද කරමාන්ත ඇත්තාසුද වෙත්, ස්වාමියාගේ ගුණ කඳාව පතුරු-වන්නාසුද වෙන්. ගැහැවුපුත, මේ පස කරුණින් ස්වාමියා විසින් යට දෙස නැමැති දැඩි දස් කුණුරෝ උවටන් කරනු ලැබුවාපු, පසු වැයි කි කරුණු පසින් ස්වාමියාට අනුග්‍රහ කරන්. මෙසේ ඔහු විසින් මේ යට දෙස නිරු-පදුන කොට ප්‍රතිඵලය රහිත කොට හටුරන ලද්දේ වෙයි.

16. ගැහැවී පුත, කරුණු පසසකින් කුලපුතු විසින් උපරිම දියාසංඛ්‍යාත මහණ බමුණෙක් උවටන් කළ යුතු හ: මෙමත් සහගත කායකරමයෙන්, මෙමත් සහගත වාක්කරමයෙන්, මෙමත් සහගත මනාකරමයෙන්, නො වැශු දෙර ඇති බැවින්, ආහාරපාන සැපයීමෙන් යන පසිනි. ගැහැවුපුත, මේ පස කරුණින් කුලපුතු විසින් උඩ දිසාව යැයි කියන ලද මහණ බමුණෙක් උපසරික ව්‍යවාසු, කරුණු සමයකින් කුලපුතුට අනුග්‍රහ කොරන්: පවින් වළකාලන්, පිණෙහි ගොදුලන්, කළන සිතින් අනුග්‍රහ කොරන්, නො ඇසු විරුද්ධ දහම අස්වන්, අසා ඇති දහම (සැක දුරුවීමෙන්) පිරිපිදු කරවන්, පුගතියට මහ කියන්. ගැහැවුපුත, මේ කරුණු සයින් කුලපුතු විසින් උපරිමදියාසංඛ්‍යාත මහණ බමුණෙක් උවටන් කරන ලද්දෙහු, මේ කරුණු සයින් කුලපුතුට අනුග්‍රහ කොරන්. මෙසේ ඔහු විසින් මේ උඩ දෙස නිරුපදුන කොට, ප්‍රතිඵලය රහිත කොට, හටුරන ලද්දේ වෙයි."

ඡාග්‍යවතුන් වහන්සේ මෙය විදුල සේක. ගාස්‍යා වූ පුගතායන් වහන්සේ මෙය විදුරා ගාරා බන්ධන විසින් අනෙකක් වූ මේ ව්‍යවන විදුල සේක:

මා පියෝ පෙර දෙස ය. ආවාරයයෝ දකුණු දෙස ය, අක්කිරුවෝ පැයිම දෙස ය, මිත්‍රාමාත්‍රයයෝ උතුරු දෙස ය

දැඩි දස් කුණුරෝ යට දෙස ය, මහණ බමුණෙක් උඩ දෙස ය. කුලයෙහි (කුලය යක්මෙහි) සමරට සවහාවය ඇති ගැහසු තෙමෙ මෙ ස දිසා නමදැවන්ය.

පණ්ඩිතා සිලසම්බන්ධා සම්බාධා ව පටිඨානවා,
නීවාත්වුන් අන්තර්ධිං තාදිසා ලහනේ යසා..

උවධානගා අනාලසා ආපදුසු න එවැනි,
අවශ්‍යෙන් මෙධාවී තාදිසා ලහනේ යසා..

සඩිනාලෝ මිත්‍යකලරා විද්‍යුත් විතමව්‍යරා,
නොතා විනොතා අනුනොතා තාදිසා ලහනේ යසා..

දනාක්‍රී පෙයාවජක්‍රී අන්වරියා ව යා ඉඩ,
සමානත්වනා ව ධිමෙමපු තත් තත් යටාරහා..

එනෙ ගො සඩිනාලෝ ලෙළෙකු රථසාලී'ව යායනා,
එනෙ ව සඩිනා තාසු න මාතා දුත්තකාරණා,
ලෙහෙර මාතා.. දුර්.. වා පිතා වා දුත්තකාරණා.

යසා ව සඩිනෙහි එනෙ සමවේකඩන් පණ්ඩිතා,
ත්‍යාමා මහත්වා ප්‍රශ්නයා පාසායා ව හවින්න් තේ'න්.

18. එවා ප්‍රිමෙකු සිගාලකොයි² ගහරතිපුල්ධනා හගවිනා එන්ද්‍රේවාවි:
අඩිකුන්නා.. භලනා, අඩිකුන්නා.. භලනා. ගසයාරාපි භලනා ගිකුණුපේනා..
වා උසුමුපේනායා, පටිව්‍යනා.. වා විව්‍යරයා, මූල්‍යසා වා මගා..
ඇඳිස්වායා, අන්ධාර වා තෙලුපේනාත්.. ඩාරුයා විකුම්ධනා රුපාත්
දක්ඩන්න්, එවමෙව හගවිනා අලනාකපරියායෙනා ධිමෙමා පකායිනො..
එසාහා.. භලනා හගවිනා සරණ.. ගව්‍යාමි, ධමමක් ගිකුවායාක්.
ලජාසකා.. ම.. හගවා ඩාරුත් අඡ්‍රතාගෙයා පාණුපෙනා.. සරණ.. ගතන්.

සිඟාලපුනා.. නිවැයිනා.. අවස්ථා..

-
1. සමෙපකඩන්නා (මෙහා)
 2. සිඟාලපුවාදපුනාත් (PTS)

පණ්ඩිත වූ, සිල්වන්, සියුම අරුත් දත්තා, වැටුහෙන තුවලුත්, යටත් පැවැතුම ඇති, හැඩි දැඩි තොවූ, එඛු තැනැත්තේ යයස් ලබයි.

නැඟි සිවුතා (ලටධානවිරෝධ පුක්ත) අලස තො වූ තැනැත්තේ ආපද-වන්හිදී තො සැලෙයි. අභ්‍යන්තර විභ්‍යති ඇති, ශාන්තාවිත ප්‍රජා ඇති, එඛු තැනැත්තේ යයස් ලබයි.

සිවු සහරාවතින් සංග්‍රහ කරන, මිතුරන් සොයන, වදනා වූ, පහ වූ මපුරු බව ඇති, කරුණු දක්වා මහ පෙන්වන, හික්මවන, පුන පුනා මහ පෙන්වන, එඛු තැනැත්තේ යයස් ලබයි.

දතාය ද ප්‍රිය විවන ද මෙහි යම් අරථවයීවක් වේ නම් එය ද, ඒ රුපුලා කෙරෙහි පුදුසු පරිදි, ධර්මයන්හි පුදුසු පරිදි සමාජාත්මකාව ද, යන මොඩු යන්නාවූ රියකට එහි ඇරුණු මෙන් ලොවු සඩිග්‍රහයෝ ය. මෙ සංග්‍රහයෝ තොමැත්තාවූ නම්, පුනුගේ කරුණින් මව හෝ පුනුගේ කරුණින් පියා හෝ පුදුමනක් හෝ පුරුවක් හෝ තොලබන්නේ ය.

යම් ගෙයයෙකින් පණ්ඩිතයෝ මේ සඩිග්‍රහයන් මොජාවට දක්නාවූ ද, එහයින් මහත්ත්වයට පැමිණෙන්. ඔවුන් සෙසු ලෝ වැස්සා විසින් පැයැ-සියැ පුත්තෙක් ද වෙන්.”

18. මෙහේ වදුල කළේහ ගැහැවුදුන් සිගාලක තෙමේ භාග්‍යවතුන් වහන්දේට, “වහන්ස, අඩිකාන්ත යැ, වහන්ස, අඩිකාන්ත යැ. වහන්ස, යමෙහේ යටිකුරු කළ දයක් උක්කුරු කරන්නේ හෝ වේ ද, වැසුනු දයක් විවෘත කරන්නේ හෝ වේ ද, මූලා වුවක්හට මහ කියන්නේ හෝ වේ ද, ‘අඟ ඇතියන් රුප දකිනි’ සි ඇඳුරහි තෙල් පහනක් දරන්නේ හෝ වේ ද, එ පරිදිදෙන් ම භාග්‍යවතුන් වහන්ඡේ විසින් තො යයක් ක්‍රාරණයෙන් ධර්මය පැවැසිණ. වහන්ස, ඒ මල භාග්‍යවතුන් වහන්-ඡේ සරණ යෙමි, ධර්මය ද හික්ෂුසඩඩයා ද සරණ යෙමි. වහන්ස, භාග්‍ය-වතුන් වහන්ඡේ මා අද පටන් කොට යවිධිව සරණ ගිය උච්චක්සු කොට සලකන දේක් ව්දි මේ විවන කි ය.

අට වැනි සිගාලක පුතුය නිමිගේ යැ.

ආචාර්යාච්‍යාරියෙහි තුවා.

1. එව්. මේ සූත්‍රයා:

එක්. සමය. ගගවා රාජගෞහ විහරනී ගිජ්‍යාකුටේ ප්‍රධානයෙකු. අරු බො, ව්‍යුත්‍යාරෝ මහාරාජා¹ මහතියා ව යක්බලසනාය මහතියා ව ගක්බලසනාය මහතියා ව කුමුණුස්‍යාසනාය මහතියා ව නාගසනාය, වත්තුදිස්. රක්ඩා. යශපන්‍යා, වත්තුදිස්. ගුම්බ. යශපන්‍යා, වත්තුදිස්. තිවරණ. යශපන්‍යා, අභික්‍රිතන්‍යා රක්තියා අභික්‍රිතන්‍යාව ගැලී නෙවලකපා. ගිරුකි-කුට්ටම්² බිජාසේන්‍යා, යෙන ගගවා තෙනුපසංකලී-සු උපසඩික්මින්, ගගවන්නා අභිවාදෙන්‍යා එකමන්නා නියිදී-සු. තෙ පි බො යක්ඩා අපෙක්වෙව ගගවන්නා අභිවාදෙන්‍යා එකමන්නා නියිදී-සු, අපෙක්වෙව ගගවනා සඳහා. සම්මාදි-සු සම්මාදනියා කර. සාරාතිය. විකිණාරෝන්‍යා එකමන්නා නියිදී-සු. අපෙක්වෙව යෙන ගගවා තෙනාස්ථලි. පනාමෙන්‍යා එකමන්නා නියිදී-සු. අපෙක්වෙව නාමගොන්නා සාම්බන්‍යා, එකමන්නා නියිදී-සු අපෙක්වෙව තුණ්ඩීග්‍රාන්, එකමන්නා නියිදී-සු.

2. එකමන්නා නියිභෙකා බො ටෙස්සුවලෙකා මහාරාජා ගගවන්නා එන්ද්‍රලියාව්:

“සත්‍යා හි භනෙන උප්‍රාරා යක්ඩා ගගවන්නා අපෙසන්නා. සත්‍යා හි භනෙන උප්‍රාරා යක්ඩා ගගවන්නා පසන්නා. සත්‍යා හි භනෙන මරුක්මීමා යක්ඩා ගගවන්නා අපෙසන්නා. සත්‍යා හි භනෙන මරුක්මීමා යක්ඩා ගගවන්නා පසන්නා. සත්‍යා හි භනෙන නීවා යක්ඩා ගගවන්නා අපෙසන්නා. සත්‍යා හි භනෙන නීවා යක්ඩා ගගවන්නා පසන්නා.

1. මහාරාජාන්‍යා - මරුග.
2. ගිජ්‍යාකුට ප්‍රධාන. - මරුස්.

ආචාර්යාවිය සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී:

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ තුවර නිසා ගිප්පකුල පවිචි වැඩ වසන සේක. එකලැ වරම දෙව මහරජ්පු සතර දෙනා මහන් යක්ෂපෙනායෙන් ද මහන් ගන්ධර්ව සේනායෙන් ද මහන් කුම්භ-ඇංඛ සේනායෙන් ද මහන් නාගසේනායෙන් ද (අසුරසෙන් වළක්වාලනු පිණිස සක්දේවිදුපු ගේ) සතර දෙසැ රක්වල් තබා, සතර දෙසැ බලමුල පිහිටුවා, සතර දිගැ මුර කරුවන් රඳවා, ර (පෙරයම) ඉක්මී කළේ, අභිකාන්ත වූ ගරිරප්පා ඇත්තාපු, සියලු ගිප්පකුල පවිච එකලු ගොට, භාග්‍යවතුන් වහන්සේ කරා එලුණියා. එලැඹි ඔබ ආදරයෙන් වැද එකන් පස වැ පුන්හ. (මුවන් පිවිවර වූ) ඒ යක්කු ද ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැද එක් පසෙක උන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ භා සතුවූ වූහ. සතුවට කරුණු වූ, සිතැ රදුවියැ පුතු වූ කරාව නිමවා, එක් පසෙක පුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇදිලි නමා, එක් පසෙක පුන්හ. ඇතැම් කෙනෙක් නම් ගොන් අස්වා, එක් පසෙක පුන්හ. ඇතැම් කෙනෙක් නිහඩ වැ එක් පසෙක පුන්හ.

2. එක් පසෙක පුන් ම වෙසටුණු මහරජ භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කෙමල් ය:

“වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පැහැදුණු මහ තෙදුනි යක්කු වෙන් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පැහැදුණු මහ තෙදුනි යක්කු ද වෙන් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පහන් වූ මැයුම් තෙදුනි යක්කු ද වෙන් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පහන් වූ මැයුම් තෙදුනි යක්කු ද වෙන් ම ය, වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පහන් වූ හින තෙද ඇති යක්කු ද වෙන් ම ය, වහන්ස භාග්‍යවතුන් වහන්සේට පහන් වූ හින තෙද ඇති යක්කු ද වෙන් ම ය.

යෙහුගෝනා බො පන හතෙක යක්‍රී අපේක්ෂකා යෙටි හගවෙනා. තැ. කිසි මෙතු: හගවා හි හතෙක පාණුනිපාතා වෙරමණියා ධමම. දදෙසෙන්, අදික්‍රියාදානා වෙරමණියා ධමම. දදෙසෙන්, කාමෙසු මිව්‍යාචාරා වෙරමණියා ධමම. දදෙසෙන්, මූසාවාද වෙරමණියා ධමම. දදෙසෙන්, සුරාමෙරයමජ්‍ය පාමාදව්‍යානා වෙරමණියා ධමම. දදෙසෙන්, යෙහුගෝනා බො පන හතෙක යක්‍රී අපේවිරතා යෙටි පාණුනිපාතා, අපේවිරතා අදික්‍රියාදානා, අපේවිරතා කාමෙසු මිව්‍යාචාරා, අපේවිරතා මූසාවාද, අපේවිරතා සුරාමෙරයමජ්‍ය පාමාදව්‍යානා. තත්ත්වතා. හොත් අපාය. අම්තාප. සන්නි හි හතෙක හගවෙනා සාවකා, අරුණෙනු වනාපන්‍යානි¹ පන්නානි සෙනාසනානි පටිසෙවණි අපේක්දානි අපාත්තීගෝනාසානි විශ්‍යනාතානි මනුස්සරාහස්‍යයාකානි² පටිසලුනා-සාරුප්‍යානි. තත් සන්නි උලාරා යක්‍රී නිවාසිනා යෙ ඉමණි. හගවෙනා පාවිචිනා අපේක්ෂකා. තත් පසාදය උගෙන්නාතු හතෙක හගවා ආච්‍යාච්‍රියා. රක්‍හ. හිඛ්‍යානා. හිඛ්‍යානිනා. උපාසකානා. උපාසිකානා. ඉත්ත්‍යා රක්‍හය අවිහිංසාය එපුව්‍යාරායා”නි.

3. අධිවාසසය හගවා කුණ්ගීගාලවන. අට බො වෙසකවලේ වහාරාරු හගවෙනා අධිවාසනා. විදින්වා තාය. වෙලාය. ඉම. ආච්‍යාච්‍රියා. රක්‍හ. අභාසි:

4. “විපස්සිස් නමනුෂ්‍ය වක්‍රීමන්නයා සිරීමන් සිව්‍යාස පි³ නමනුෂ්‍ය සබඩානානුකම්වනා

වෙසකහුසක නමනුෂ්‍ය නාභාතකස්ස⁴ තපස්සිනා නමනුෂ්‍ය කකුසන්සිස් මාරසෙනාපමදිනා

කොළඹගමනසක නමනුෂ්‍ය මාසමණසක වුයිමනා, කසසපසක නමනුෂ්‍ය විපාමුන්නසක සබඩි.

1. අරක්කාදුවපෙන්නා (මරු)
2. රැඹුණුයානානි (මිලු, මරු)
3. ටෙසයුගාය (මරු)
4. සිව්‍යාස ව (මරු)

3. ටෙසයුගාය ව (මරු)
4. සිව්‍යාස ව (මරු)

වහන්ස, බොහෝ සෙයින් යක්කු හාගාවතුන් වහන්සේට තො පැදුණෙක් ම වෙත්. ඒ කවර හෙයින් ද යත්: වහන්ස, හාගාවතුන් වහන්සේ වත්තා පෑමිවායෙන් වැළැක්ම පිණිස දහම දෙසන සේක, අධිනාදතින් වැළැක්ම පිණිස දහම දෙසන සේක, කාමයන්හි වැරදි හැඳිරිමෙන් වැළැක්ම පිණිස දහම දෙසන සේක, මුසවායෙන් වළක්නා පිණිස දහම දෙසන සේක, මත්බවට හා පමාවට කරුණු වූ රහමෙර පිමෙන් වැළැක්ම පිණිස දහම දෙසන සේක. වහන්ස, යක්කු වත්තා බොහෝ සෙයින් පෑමිවායෙන් තො වැළැක්කාපු ම ය, අධිනාදතින් තො වැළැක්කාපු ම ය, කාමයන්හි වැරදි හැඳිරිමෙන් තො වැළැක්කාපු ම ය, මත් බවට ද පමාවට ද කාරණ වූ රහමෙර පිමෙන් තො ව.ලක්කාපු ම ය, ඔවුනට ඒ (හාගාවතුන් වහන් සේ ගේ) දහම දෙසුම අපිය වේ, අමනාප වේ. වහන්ස, යම් කෙනෙක් අල්පයබද ඇති, මද වූ හඩ ඇති, පහ වූ ජනවාතය ඇති, මිනිපුන්ගේ පූංඡකලා වැ කළ පූංඡ ත්‍රියවනාට නියි වූ, එකලා වැ තිදීමට පූංඡ වූ, අරණා වනප්පේරයන් (ග්‍රාමෝපාවරයෙන් දුර වූ සෙනපුන්) ද (මනුජෝය්පවාර විරහිත) බොහෝ දුර සෙනපුන් ද සේවනය කෙරෙන් ද හාගාවතුන් වහන්සේ ගේ එසේ වූ ග්‍රාවකයෝ වෙත් ම ය. මේ හාගාවතුන් වහන්සේ ගේ සයෙනෙහි තො පහන් වූ ඒ සෙනපුන්හි නිවැයි මහ තෙදුති යක්කු වෙත්. වහන්ස, හාගාවතුන් වහන්සේ ඔවුන් ගේ පැහැදිම පිණිස මහඳුන් ගේ මෙහෙණන් ගේ උවපුවන්ගේ උවැයියන් ගේ ඉර්තිය පිණිස, ආරක්ෂාව පිණිස, පිඩාවක් තොවනු පිණිස, පහපු වාසය පිණිස, ආචෘනාවිය පිරිත උගන්නා සේක් ව" හි (කිමය ය). හාගාවතුන් වහන්සේ නිඟඩ වැ ඉවපු සේක.

3. ඉක්බිනි වෙසවුණු මහ රජ හාගාවතුන් වහන්සේ ඉවැසු නියා දා, ඒ වෙලෙහි මේ ආචෘනාවිය පිරිත කියේය:

4. “පසැය ඇති සිරිමත් වූ එපසයි බුදුරජනට නමස්කාර වේ වා.. දියලු සත්තාව ඇතුළත් ඇති සිටි බුදුරජනට ද නමස්කාර වේ වා..”

සය්ද හළ කෙලෙස් ඇති, තපසවි වූ වෙසසූ බුදුරජනට නමස්කාර වේ වා. මරසෙන් මැඩියු කකුසඳ බුදුරජනට නමස්කාර වේ වා,

බාහිත පාපි වූ, වැය නිමැ වූ මහ බඩිගර ඇති, කක්ෂාගමන බුදුරජනට නමස්කාර වේ වා. හැම දෙයහි මිදුණා වූ කකුප් බුදුරජනට නමස්කාර වේ වා.

අඩිනිරසසක නමභු සකකුපුතකසක සිරීමතෙ,
යො ඉම් ධමමමදේසෙසි¹ සබඳකඩාපනුදනා.

යෙ වාපි නිඩුවනා ලොකා යථාඟුතා විපස්සිසු
තේ ජනා අපිසුනා² මහනා විතසාරදා.

රී. හිතා දෙවමනුසසනා ය. ය. නමසසහි ගොතම්
විජ්‍යාවරණසම්පන්න. මහනා විතසාරදා.

යත්තා උගෙවුත්ති පුරියෝ³ ආදිවෙවා මණබලී මහා
යසස වූයෙට්මානසක සංවර්ධී පි නිරුපකිනි.

යයා වූගෙනෑ පුරියෝ දිවසො⁴ ති පවුවති,
රහදේ පි තත් ගම්පිලරා සමුද්‍ර සරිතොදැකා

ඕව්. නා. තහ් ජානනාහි සමුද්‍ර සරිතොදැකා,
ඉතෙනා සා පුරිමා දියා ඉති නා. ආවිකඩති ජනා
ය. දිස. දායිපාලෙනි මහාරාජා යසසි සො

ගකිබානා. ආධිපති ඩිනරවෙකා⁵ ති නාම සො
රමති නවචිතනි ගනිභිකති පුරකඩතා

පුත්තා පි තසස බහවෙශ එකනාමා⁶ ති මේ පුත්,
අයිති. දස එකා ව ඉංද්‍රනාමා මහකිලා

තේ වාපි බුද්ධි. දිස්වාන බුද්ධි. ආදිවෙබනුනා.
දුරතොවාව නමසකති මහනා විතසාරදා.
නමො තේ පුරිසාරසුදු නමො තේ පුරිපුතකම

කුසලෙන සම්කඩයි
අමනුසා පි ත. වන්දති,
පුත්. තොත්. අභිජ්‍යසො තසටා එව්. වදේමසේ

1. ධමම. දෙයෙයි-මණස.
2. පුරියෝ -මණස.
3. පුරියෝ -මණස.

යමෙක් සියලු දුක් දුර ලත මේ බරමය දෙසිද, ශ්‍රීමත් වූ ඒ හාකුපුත්‍ර අධිගිරසයන් වහන්සේට නමස්කාර වේ වා,

ලොවැ යම කෙනෙක් තුම් නිවුණුවූ තත් වූ පරිදී (සත්‍යයන්) විවුත් තුවණීන් දුටුව ද, මහන් වූ, පහ වූ බිය ඇති, මාත්‍රණාණි වූ (මුසවා කේලාම ඇ තො කියන) ඒ ක්මිණුප්‍රවයෝ,

5. දෙව්මිනිස්තාව හිත වූ (මෙත් පතුරුවන), විද්‍යා හා වරණබරමයන් සම්පූර්ණ වූ, මහන්සේවයට පැමිණි, පහ වූ බිය ඇති යම බෙදු වූ ගෞතමයන් වහන්සේට නමස්කාර කෙරෙන් ද, ඒ බුදුරජ්‍යනට ද ඔබට පළමු වැ සිටි බුදුවරුනට ද නමස්කාර වේ වා,

මහා රැකිල් මණ්ඩලයක් ඇති, ආදිත්‍යසංඛ්‍යාත සුරය තෙමේ යම තැනෙකින් උද වේ ද, යම ඒ හිරුශ්‍රී තැගෙන කළේහි රාත්‍රියන් අතුරු දහන් වේ ද,

යම දිගෙක හිරු තැහි කළේහි දහවලැ යි කියනු ලැබේ ද, එ දිගැ, පිටපුණු නාදි ජලය ඇති සම්පූර්ණ නම වූ ගැනුරු ජලායය වේයි.

මෙසේ එහි එය නැඳීජලය ඇති මුහුද යැයි දනින්. කීරතිමත් ඒ මහ රජේක් යම් දියාවක් පාලනය කෙරෙයි ද, එය මේ තැනින් පෙර දෙය යැ දි මහ ජන තෙමේ කියයි.

ගත්බරවයනට අයිපති වූ, නම් වගයන් ධෘතරාජ්‍ය යැ දි ප්‍රකට වූ හේ තෙමේ ගදෙව්වන් විසින් පෙරවු කරන ලද්දේ, තැවුම්ගයුම්-නොන් එහි සින් අලවා වෙසයයි.

මුහුද සුරයබන්පු වූ, කෙමලය් නිත්දන් පිබිදියා වූ, මහන්සේවයට පැමිණි, පහ වූ හය ඇති බුදුරජ්‍යන් දක,

‘පුරුෂාරාතන්යයෙනි, ඔබට නමස්කාර වේ වා, පුරුෂාත්තමයෙනි, ඔබට නමස්කාර වේ වා’ සිට ම නමස්කාර කෙරෙන්.

‘මිත තිපුණ වූ සරවජ්‍යතානාතයන් මහජනය දෙය බලන්’ සි කිය අමුණුහායෝ ද ඔබ විදිනි, මෙය අප විසින් එක්වන් අසන ලදී. එ හෙයින්,

‘ලිනා වින්දු ගොතම්.’ ‘ලිනා වින්දු ගොතම්.’

“විජ්‍යාච්‍රියෙනු බුද්ධිය් වින්දු ගොතම්.”

6. යෙන පෙනා ප්‍රූව්‍යාච්‍රියෙනු පිසුණු පිවිසීම්පිකා,
පාණුත්‍රිපාතිනො එදු ටොරා තොකත්තිකා ජනා

ඉතෙනා සා දක්ෂිණා දිසා ඉති නා ආච්‍රිතින් ජනා,
යා දිසා අහිපාලන් මහාරාජා යසස් සේ

කුමිණ්ඩානා ආධිපති විරුදෙකා ඉති නාමසේ,
රමත් නවචිත්තෙහි කුමිණ්ඩාහි පුරක්ඩනා.

පුත්‍රා පි තස්ස බහවේ එකනාමා’නි මේ පුත්‍රා
අයිතිං දස එකා ව ඉන්ද්‍රනාමා මහත්බලා

තෙ වාටි බුද්ධිය් දියානා බුඩිය් ආදිවත්තුනා.
දුරත්තා’ව නමස්සන් මහත්තා විනසාරද්
‘නමා තෙ පුරිසාරක්ෂා නමා තෙ පුරිපුත්තම්.

කුගලෙන සමෙක්ඩි
අමුනුසා පි තා වින්දුත්ති
පුත්‍රා තොත් අහිණුසේ තස්වා එවිය වෙළම්සේ

‘ලිනා වින්දු ගොතම්. ලිනා වින්දු ගොතම්,
විජ්‍යාච්‍රියෙනු බුද්ධිය් වින්දු ගොතම්.’

7. යත් ටොගුවත්ති පුරියෝ ආදිවත්වා මණ්ඩලි මහා
යස්ස ටොගුවත්තාත්ත්වා දිව්‍යසේ පි නිරුරුක්ඩි.

යස්ස ටොගුනෙ පුරියෝ සංවර්ධනි ප්‍රූව්‍යාච්‍රියෙනි,
රහඳු පි තත් ගමනිරෝ සව්‍යාච්‍රියෙනි.

-
1. පුද්ධා - ජාය. කම්
 2. පෙනාමැදිපති රාජා ධිජාරාජුදානි නාමනා
භාජිත් දිපති රාජා දෙලටි ස ව රජිත්වා
 3. පෙනාමැදිපති රාජා විරුද්ධකානී නාමනා, සූම්ඛාජ්‍යධිපති රාජා යෙමිනා සාර්යා
කුම්ජායෙනි පුරුෂීනා-මහාච්‍රියෙනි
ප්‍රූව් පි තත් පිළිවා - එකනාමා විවිධානී
අයිතිං තොකායි - ඉන්ද්‍රනාමා මහාමිලා - ලුමිත්වියාර

‘තෙපි ගෞතම ජීනයන් වහන්සේ වදිපු දු?’ යි මෙසේ අපි කියමිහ (අසමිහ). ‘ගෞතම ජීනයන් වහන්සේ වදුමිහ. විද්‍යාවරණසම්පන්න වූ ගෞතම මුදුරුණුන් වහන්සේ වදුමිහ’ යි කියන්.

6. කපුරිය කලාපු (මල සිරුරු) යම් දෙසකට ‘ගෙන යනු ලැබෙන් ව’ යි කියනු ලැබෙන් ද, කේලාම කියන, පිටු මස් කන්නවුන් සේ පිටුපා ශිය කලු ගරහන, පණිවා කරන, රෝං වූ, සොර වූ කපට වූ (අපරාධකාරී) ජනයෝ යම් දිගකට ගෙන ගොස් නසනු ලබන් වා’ යි කියනු ලැබෙන් ද.

ඒ යම් දිගාවක් යායැව් මහරජේක් පාලනය කොරේදී ද, ඒ මෙයින් දැකුණු දිග යැයි මහ රාජ තෙමෙන් කියයි.

එ දෙපසකි කුම්භාණ්ඩියනට අධිපති වූ, නම විසින් විරුඩ්‍ය යැයි ප්‍රකට රාජ තෙමෙන් කුම්භාණ්ඩියන් විසින් පෙරවු කරන ලද්දේ නැවුමෙන් ගැසුමෙන් සින් අලවා වෙසෙයි.

මුළුව එක්ම නමස් ඇති බොහෝ පුළුවයෝ ද වෙත්. ඉත්ද නම වූ මහ බලැති හිටිපු එක් අනු දෙනෙකු දි මා විසින් අසන ලදී.

මුළු ද පුරුෂබන්පු වූ, මහන් බවට පැමිණි, පහ වූ බිය ඇති, කොලොස් නිත්දන් පිටිපුණු මුදුරුණුන් වහන්සේ දක, ‘ආදානාය පුරුෂයාණනි, ඔබට නමස්කාර වෙ වා’ පුරුෂාන්තමයාණනි, ඔබට නමස්කාර වෙ වා’ යි දුර සිට ම නමස්කාර කොරේන්.

‘ඔබ නිපුණ වූ සර්වඳ්‍යාන්තයන් මහජනය දෙස බලන්’ යි අමතුහායෝ ද ඔබ වදිනි. මෙය අප විසින් එක්වන් අසන ලදී. එහෙයින්,

‘තෙපි ගෞතම ජීනයන් වහන්සේ වදිපු දු?’ යි අපි මෙසේ ප්‍රයෝගයන් කියමිහ. ‘අපි ගෞතම ජීනයන් වහන්සේ වදුමිහ. විද්‍යාවරණසම්පන්න වූ ගෞතම මුදුරුණුන් වහන්සේ වදුමිහ’ යි (එහු උත්තර දෙන්).

7. මහ රසම්බුලු ඇති, ආදිත්‍ය නම වූ හිරු යම් දිගෙක බස්නේ දු, යම් ඒ හිරු බස්නා කල්හි දහවලන් අතුරුදෙන් වෙ දු,

යම දිනකට හිරු බැස හිය කලු රාත්‍රී යැයි කියනු ලැබේ ද, එ දිගු, පිටිපුණු නදිරාලය ඇති සමූහ නම වූ ගැහුරු රාජාගයය වෙයි.

එච්. නා. තත් ජානනත් සමුදු සරිනොදලකා
ඉනො සා පව්‍යීමා දිසා ඉති නා. ආචාර්යාච්චි ජනා
ය. දිසා. අහිපාලන් මහාරජා යසසි සො.

නාගානාක්‍රී: ආධිපති විරුපකොත් ඉති නාමසො,
රමති නවචිතෙහි නාගේහෙට පූරුණබලතා²

පූත්‍රා පි තස්ස බහවා එකනාමා'ත් මේ පූත්‍රා,
අයිති. දිසා එකා ව ඉනුතාමා මහබලා

තෙ වාපි බුඩ්. දිස්වාන බුඩ්. ආදිච්චිතනුවා.
දුරනා'ව නමස්සනත් මහතා විතසාරදා,
නමා තෙ පුරිසාරක්ෂා නමා, තෙ පුරිපූත්‍රම

කුසලනා සම්ක්‍රීයා
අමුණුසා පි ත්. වින්දුතත්
පූත්‍රා නොත්. අගිතත්සො තස්ස, එච්. විදේමසේ:

“පිතා. වින්දුර ගොතම්. පිතා. වින්දුම ගොතම්,
විජාවරණසම්පන්නා බුද්ධි. වින්දුම ගොතම්.”

8. යෙන උත්තරකුරු රමා³ මහානොරු සුදුස්සනා,
මත්‍යසා තත් ජායනත් අමා අපරිභාගා

න තෙ බිජ. පව්‍යනත් නපි නීයනත් නඩගලා
අකවත්පාකීම. සාලි. පරිහු සැශනත් මානුසා

අකණ. අද්‍යා සුද්ධි. සුග්‍රෑහ්‍ය. තැඹුලප්පාලා,
තුෂේකීර පව්‍යනාන තලකා ඩුස්ථත් භාරතා.

ගාලි. එකබුර. කන්‍යා අනුයනත් දිස්සාදිස්.,
පසු. එකබුර. කන්‍යා අනුයනත් දිස්සාදිස්.

1. නාගානා - ඡායා
2. විරුපකොත් ඉති - ඡායා
3. උත්තර කුරුජ්‍යා - මජස්.
4. ඉජ්ජිව්‍යනා - ඡායා, ඉජ්ජි. වා. වාගනා. - මජස්.
5. ගෙජා. මධ්‍යීයා රාජා. විරුපා. තැඹුනා නාමන්:
ඒ වෙ. නා.ගා.ඩීපා. රාජා. විරුදුනා සහ රුජාතු
සේනා. ගෙජා. රුජාතු - මජා.වයනා

මෙසේ එහි එය නදිපලය ඇති මූහුද යැයි දතින්. යගයේ ඇති ඒ මහරජේක් යම් දිගුක් පාලනය කෙරෙයි ද, එය මේ තැනින් පැහිම දෙස යැයි මහ ජනයා කියයි.

නාගයනට අධිපති වූ, නම් විසින් විරුපාක්ෂ යැයි ප්‍රකට වූ හේ නාගයන් විසින් පෙරවු කරන ලද්දේ, නැවුම් ගැයුම්හෙන් සින් අලවා, එහි වෙශයයි.

මහුව එක් ම නමක් ඇති ප්‍රුණුන් ද බොහෝ ඇතැයි මා විසින් අසන ලදී. මහ බලුත් ඉන්ද නම වූ මහුව එක් අනු ඔදෙනාක් වෙත්.

මහු ද සුරුයබන්වූ වූ, කොලෝස් නින්දෙන් පිබිදියා වූ, මහස්ත්වයට පැමිණි, පහ වූ බිය ඇති, බුදුරජුන් දැක,

‘ආජානොය පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා, පුරුශොත්තමයා-ණනි, ඔබට නමස්කාර වේ’ වා සි දුර සිට ම නමස්කාර කෙරෙන්.

‘ඔබ නිපුණ වූ සර්වඳතාඡානයෙන් මහ ජනයා දෙස බලන්’ සි අමතු-ඡායෝ ද ඔබ වදින්. මෙය අප විසින් එක්වන් අසන ලදී. එ හෙයින්,

‘තෙහි ගෞතම ජීනයන් වහන්සේ වදිපු දු?’ සි මෙසේ අපි ප්‍රශ්න කරමිහ. ‘ගෞතම ජීනයන් වහන්සේ වදුමිහ, විද්‍යාවරණසම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වදුමිහ’ සි ඔපු කියන්.

8. යම් දිග් හාගයක ඉතා දැකුම්කලු මහාමෙරු පර්වතය වෙයි ද, එහි සින් කලු වූ උතුරුකුරුව වෙයි. එහි (විස්තාදින්සි) මමස්වය නැති, (‘මෙ මා බිරිය යැ’ සි) ස්ත්‍රීන් කෙරෙහි පරිග්‍රහයක් (තමා අයන් කැරු ගැන්මක්) නැති මිනිස්පු උපදින්.

එහු ධාන්‍ය බිජුවට නො වපුරන්. නගුල්පු ද කොතට නො පමුණුවනු ලැබෙන්. ඒ මිනිස්පු නො සානා ලද බිමැ තමන් ම නැති පැසුණු හැල් පරිභාග කරන්.

කුඩා නැති, තොහො නැති, ඉද්ධ වූ, සුවද ඇති සහල් සැලියෙක බහා පිසැ එයින් ගෙන බොපුන් වළදන්.

එහි (වෙසම්පුණු රජු ගේ පිරිවර) යක්කු එළඳනා එක් කුරුනි වාහනයක් කොට ගෙන, දිගායෙන් දිගාවට ගෙන්. සිවුපාවකු එක් කුරුයක් ඇති වාහනයක් කොටු ගෙන දෙයින් දෙස ගෙන්.

ඉන්වීවාහනා. කන්වා අනුයත්ත් දිගොඳිසා,
පුරිසවාහනා. කන්වා අනුයත්ත් දිගොඳියා.

කුමාරීවාහනා. කන්වා අනුයත්ත් දිගොඳිසා,
කුමාරවාහනා. කන්වා අනුයත්ත් දිගොඳිසා.

තෙ යානෙ අයිරුණින්ව සක්‍රී දිසා අනුපරියත්ත්
පවාරා තස්ස රාජීනා:

හන්වීයනා. අසකයනා. දිබිංයනා. උපවිසිත්.

පාසාද සිවිකා චේව මහාරාජස් යසස්සිනා
තස්ස ව තගරා අපු අන්තලිසෙකඩ පුමාපිතා
ආචෘහාටා කුයිනාටා පරකුයිනාටා
නාවපුරියා² පරකුයිත නාටා³.

උක්කරෙන කපිවිනෙකා⁴ ජන්නාසමපරෙන ව,
නවනවුත්තියා අමරමුවත්තියා ආලුකමනු නාම රාජධානී

කුවේරසක්ෂිතේ පන මාරිස මහාරාජස් විසාරු නාම රාජධානී
තසා කුවේරෝ මහාරාජා වෙසසවලෙකා⁵න් පවුවත්.

පලවිසනෙනා පකාසෙන්ත් තමනාලා තත්තාලා තත්ත්වතාලා
චජයි තෙපයි තමනාජයි පුරෝ රාජා අරිවෙස් තෙම්.

රහදු පි තත් ධර්ම් නාම යන්නා මෙසා පවසාන්ත්
වසා යන්නා පත්‍රායන්ත්.
සහායි තත් ගගලවත්⁶ නාම යන් යක්‍රී පයිරුපාසන්ත්.

තත් තිවිලා රැකියා තාතාදිජගණුපුත්‍ර
මයුරකාස්ථානිරුතා⁷ කොකිලාදිගි වගුණි.

1. අනුපරියායන් -මරස.
2. සාචුවුරියා -මරස.
3. පරකුයිනාටා -මරස.

4. කපිවිනෙකා -මරස.
5. සාලවත් -මරස.
6. මයුරකාස්ථානිරුද් -මරස.

ගැඩිනි ස්ත්‍රීයක වාහන කොට ගෙන දෙයින් දෙස යෙත්. පුරුෂයකු වාහන කොට ගෙන දෙයින් දෙස යෙත්.

කුමරියක වාහන කොට ගෙන දෙයින් දෙස යෙත්. කුමරකු වාහන කොට ගෙන දෙයින් දෙස යෙත්.

ඒ වෙස්ට්‍රිලියා රජු ගේ පරිවාරක යක්ෂයේ එලැඹි පිටි හස්තියාන ද අශ්වයාන ද (අනාය බෙඳුවිධ) දිව්‍ය යාන ද යන එකී යානයන් අරු සියලු දික් සිසාරා යෙත්.

යෙස ඇති ඒ වෙස්ට්‍රිලියා මහ රජුට ප්‍රාසාද ද සිවිලෝග්‍යල් ද වෙත්. එ රජුව අහසැ මොන්තාවට මවන ලද ආචානාවා ය, කුපිනාවා ය, පරකුපිනාවා ය, නාවපුරියා ය, පරකුපිනාවා ය යැයි තාගරයෝ වූහ.

එයින (ඒ පරකුපිනාව තුවරින්) ඉදුරා උතුරුදිගැ කපිවන්ත නම තුවරෙක් ද, එයින් ඔබිබෙහි ජනාධ නම් තුවරෙක් ද, අනාය නවනවතිය නම් තුවරෙක් ද, අම්බරඥම්බරවතිය නම් තුවරෙක් ද, අනාය ආලකමන්ද නම් රාජධානීයක් ද ඇත. නිද්‍යාණි, කුවේර මහ රජුගේ රජ්‍යන විසාණු නම, එ හෙයින් කුවේර මහ රජ වෙස්සවිණ (වෙස්ට්‍රිලියා) යැයි නම් කරනු ලැබේයි. එහි තෙකුලා, තත්ත්වා, තක්නාත්‍රා, ඔජ්ඡී, තෙජ්ඡී, තෙකුජ්ඡී, පුර, යජ, පුරරාජ, අරිජ්ට, තෙම්, අරිජ්ටතෙම් යන නම් ඇති (දෙලාය) යක් රටියෝ කරුණු විමසා පවසන්.

යම පොකුණෙකින් දිය ඇද ගෙන මෙසයෝ විසින් ද, යම පොකුණෙකින් වර්ණවේ පැතිරෙන් ද, එසේ වූ බරණී නම් ජලායයයෙක් ද එහි වෙයි. එහි තෙර යකුන් රස වි හිඳුනා හගලවෙන් නම් රුවන් මඩුවෙක් වෙයි.

එහි (ඒ මඩුව හාත්පසු) විවිධ පක්ෂීමුහයන් ගෙන් යුත්ත වූ, මොනරුන් ද කොසලිහිණියන් ද විසින් දුන් තාද ඇති, කෝකිලාදින් විසින් මනාජ නාදයෙන් උත්තාදිත වූ, නිති පල දරන ව්‍යක්ෂයෝ වෙත්.

ඡිව්-ඡිවකසදූනු අලරා උත්ත්වින්නකා¹
කුකුනුකා² කුලීරකා වනෙ පොකඩරසාතකා.

පුකසාලිකසඳුන් දැක්මාණවකානි ව ගොහන් සංඛකාලය සා කුවේරනලිනි සද.

10. ඉතෙකා සා උත්තරා දිසා ඉති නා. ආඩ්බලන් ජතා
ය. දිසා. අකිපාලෙන් මහාරාජා යසුස්සේ.

යකவිනා ආදිපති කුවෙරා ඉති නාමසේ?
රමත් නවචිත්‍යෙහි යක්වනි පුරකඩනා.

පුත්‍ර පි තස්ස බෙහෙවා එකනාමා'නි මේ සූත්‍ර, අයිනි. දස එකො ව ඉංදනාමා මහජලු.

ତେ ପାଇ ପ୍ରିୟଙ୍କିଂ ଦୀଜୀବୀନା ପ୍ରିୟଙ୍କିଂ ଆଦୀଲିବନ୍ଧିନା,
ଫୁରାତୋ'ପ ନାମଚକ୍ରନ୍ତି ମହନ୍ତନୀ ଲିତଙ୍ଗରଦି
'ନାମେଣ୍ଟ ତେ ପ୍ରାରିଷ୍ଟାରଙ୍କୁଙ୍କୁ ନାମେଣ୍ଟ ତେ ପ୍ରାରିଷ୍ଟାନକିତ'

‘කුසලෙන් සමේකුණී’

අමතු සායා පි ත්‍ර. වන්දන්ති, සුත්‍ර. නොත්. අහිජ්‍යසේ
තප්පා, එව්‍ය. වලෝමසේ:

‘ଶ୍ରୀନାଁ ପିଲାଟି ଗୋଟିମାଂ’ ‘ଶ୍ରୀନାଁ ପିଲାଟି ଗୋଟିମାଂ, ଶିଖରୀରଙ୍କସମବ୍ୟବନ୍ତି ଛିଦ୍ରି ପିଲାଟି ଗୋଟିମାଂନାଟି’.

11. අයා බො සා මාරිස ආචානාවියා රකඩා හිකුවුනා හිකුවුනීනා උපාසකානා උපාසිකානා ගුත්ත්තියා රකඩාය අවිහිංසාය එළුප්පිහාරායාන් යසා කස්සක්වා මාරිස හිකුවුසා වා හිකුවුනියා වා උපාසකසා වා උපාසිකාය වා අයා ආචානාවියා රකඩා පූජාහිතා හැවිසාත් සමකාපරියාප්තතා, 4

1. තිව්‍යවලීතකා (මුළුසෑ)

2. කුකුලකා (මරස්)

3. නාංාමයිපත් රාජා කුලවර ගැනී නාංාමන්

සටියකුණාධිපා, රාජා රාක්ෂණයිඩි සහ රක්ෂණ යක්ෂ රාක්ෂණය රක්ෂිතයේ—මෙහාවසනු.

4. പരിധാപ്തവാ -ക്ലി.

මෙහි පියුම් වෙනෙහි ‘පීව පීව’ යැයි හඩ තහන (පීවපීවක නම) පක්ෂී කෙනෙක් ද, තව උච්චවලින්තක නම් පක්ෂීපු ද, වලිකුකුලෝ ද, රන්වන් කකුල්වෝ ද, ඒ පොක්ඩරසානක නම් පක්ෂීපු ද වෙත්.

මෙහි ගිරවුන්ගේ ද සැලුලිහිණියන්ගේ ද හඩ ඇත, දැන්බමානවක නම් පක්ෂීපු ද මෙහි හැසිරෙන්. මෙසේ හැම කල්හි ඒ කුවේරයා ගේ පියුම් විල නිරතුරු භෞජන් ය.

10. යශ්ච ඇති ඒ කුවේර මහජන යම් දිගක් පාලනය කෙරෙයි ද, ඒ මෙතැනින් උතුරු දෙස යැයි මහජන තෙමේ කියයි.

නම් විසින් කුවේර යැයි ප්‍රකට වූ, යක්ෂයනට අධිපති වූ, හේ තෙමේ යකුන් විසින් පෙරවු කැරු ගන්නා ලද්දේ, තෘත්‍ය ගිතයෙන් සින් අලවා වෙශයි.

එහුට එක් නම් ඇති බොහෝ පුතුන් ද වෙති යි මා විසින් අසන ලදී. එහු ඉන්දු යන නම් ඇති මහා බලැති එක් අනු දෙනෙකි.

එහු ද සුරුයබන්වූ වූ, ක්ලෙගනිදායෙන් පිටිදුණු මහස්ස්ව ප්‍රාර්ථි, පහ වූ බියැති බුදුරජන් දක, ‘අරානොය පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා. උත්තම පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා’ යි දුර සිට ම නමදිත්.

‘මිත නිපුණ වූ සරවඳනාඳනායෙන් මහ ජනයා දෙස බලනි’ යි කියා අමතුළුයෝ ද ඔබ වදින්. මෙය අප විසින් එක්වන් අසන ලදී. එ හෙයින්,

‘ගොතම ජීනයන් වහන්සේ වදිහු දු?’ යි මෙසේ අපි (ප්‍රශ්න කොට) කියමිහ. ‘ගොතම ජීනයන් වහන්සේ අපි වදිමු, විද්‍යා වරණ දෙකින් සමපුරණ වූ ගොතම බුදුරජන් වහන්සේ වදිමු’ යි එහු උත්තර දෙන්.

11. තිද්‍යකාණන් වහන්ස, මහඹුනට ද මෙහෙණනට ද උච්චවලනට ද උච්චියනට ද ගුර්නීය පිණිස, රක්ම පිණිස, නොවෙහෙයිම පිණිස, සැප විහරණ පිණිස වූ ඒ ආචාර්ය පිරිත නම් මෙය ය. තිද්‍යකාණන් වහන්ස, යම් කිසි මහණක්පු හෝ මෙහෙණක හෝ උච්චවලු හෝ උච්චියක විසින් මෙ ආචාර්ය පිරිත මනා කොට උගන්නා ලද්දේ, අර්ථ ව්‍යංජනයන් පිරිපුන් කොට පුහුණු කරන ලද්දේ වි නම්,

තමයේ අමතුශේෂා යක්කා වා යක්කින් වා යක්කපොතකොළකා වා යක්කපොතනීකා වා යක්කමහාමතෙකා වා යක්කපාරිස්ථෝ, වා යක්කපවාරෝ වා, ගන්ධිබෙබා වා ගන්ධිබි වා ගන්ධිබෙපොතකොළකා වා, ගන්ධිබෙපොතනීකා වා ගන්ධිබෙමහාමතෙකා වා, ගන්ධිබෙපාරිස්ථෝ, වා ගන්ධිබෙපවාරෝ වා, කුමහණේඩා වා කුමහණස්ථී වා කුමහණබෙපොතකා වා කුමහණබෙපොතනීකා වා කුමහණබෙමහාමතෙකා වා, කුමහණබෙපාරිස්ථෝ, වා කුමහණබෙපවාරෝ වා, නාගයා වා නාගිනී වා, නාගපොතකා වා නාගපොතනීකා වා නාගමහාමතෙකා වා, නාගපාරිස්ථෝ, වා නාගපවාරෝ වා පදුවධිවිතකා ඩික්වූ වා ඩික්වුනි වා උපාසක වා උපාසික වා ගව්තනා වා අනුගලවිතයා, දීතා වා උපතිවෙතියා, නියිතකා වා උපතියිදෙයා, නිපතකා වා උපතිපලෝයා, න මෙ සො මාරිස අමතුශේෂා ලහෙයා ගාලමේසු වා නිගමේසු වා සකකාර වා ගරුකාර වා, න මෙ සො මාරිස අමතුශේෂා ලහෙයා ආලකමනුද රාජධානියා වන්තු වා, වාස වා, න මෙ සො මාරිස අමතුශේෂා ලහෙයා යක්කානා සම්ති ගනතු වා. අපිසු න මාරිස අමතුශේෂා අනවයාමේ න කරයු ඇවිවයා. අපිසු න මාරිස අමතුශේෂා අත්තාහි'පි පරිපුණ්ණස්ථී පරිභාසාහි පරිභාසෙයු වා. අපිසු න මාරිස අමතුශේෂා රිහාමේස්ස පත්තා සිසේ නිකකුපේෂෝයු. අපිසු න මාරිස අමතුශේෂා සත්තාධාපි'ස්ස මුද්‍ය එළෙයු.

12. සනත් හි මාරිස අමතුශේෂා වණඩා රැයි, රහසා. තෙ තොව මහාරාජානා ආදියනත්, න මහාරාජානා පුරිසකානා ආදියනත්' න මහාරාජානා පුරිසකානා ආදියනත්. තෙ ගො තෙ මාරිස අමතුශේෂා මහාරාජානා අවරුදු නාම වුවවතත්.

යක්ෂයෙක් හෝ යක්ෂණියෙක් හෝ යක්ෂපොතකයෙක් හෝ යක්ෂපොත්ති-කාවක් හෝ යක්ෂ මහාමාත්‍රයෙක් හෝ යක්ෂ පාරිජද්‍යයෙක් හෝ යක්ෂ පරිවාරකයෙක් හෝ, ගන්ධර්වයෙක් හෝ ගන්ධර්වියෙක් හෝ ගන්ධර්ව පොතකයෙක් හෝ ගන්ධර්වපොත්තිකාවක් හෝ ගන්ධර්ව මහාමාත්‍රයෙක් හෝ ගන්ධර්ව පාරිජද්‍යයෙක් හෝ ගන්ධර්ව පරිවාරකයෙක් හෝ, කුම්ඩාජ්ංචියෙක් හෝ කුම්ඩාජ්ංචියෙක් හෝ කුම්ඩාජ්ංචි පොතකයෙක් හෝ කුම්ඩාජ්ංචි පොතිකාවක් හෝ කුම්ඩාජ්ංචි මහාමාත්‍රයෙක් හෝ කුම්ඩාජ්ංචි පාරිජද්‍යයෙක් හෝ කුම්ඩාජ්ංචි පරිවාරකයෙක් හෝ නාගයෙක් හෝ නාගපොතකයෙක් හෝ නාගපොතිකාවක් හෝ නාග මහාමාත්‍රයෙක් හෝ නාග පාරිජද්‍යයෙක් හෝ නාග පරිවාරකයෙක් හෝ මෙකී කිසි යම් අමත්‍යාජයෙක් ද්වේෂයෙන් පුද්විතට සිතැන්තේ මහණකු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවසුවක හෝ මෙහෙණක හෝ මෙහෙණකු යන්නැඟු අනුව (පසු පසු) යන්නේ ද, සිවියු වෙත සිවින්නේ ද, උන්නැඟු වෙත ඉදුනේ ද, නොත්තැඟු වෙත නොත්තේ ද, නිදුකාණන් වහන්ස, ඒ අමත්‍යාජය තෙමේ මාගේ ගම් හෝ නියමිගම් හෝ සත්-කාරයෙක් හෝ ගෞරවයෙක් හෝ තො ලබන්නේ ය. නිදුකාණන් වහන්ස, ඒ අමත්‍යාජය තෙමේ මාගේ ආලකමන්ද රාජධානියෙහි විසන ගෙයක් හෝ තැව්තැනාක් හෝ තො ලබන්නේ ය. නිදුකාණන් වහන්ස, ඒ අමත්‍යාජය තෙමේ මාගේ යක්ෂ සමාගමයට යන්නට හෝ තො ලබන්නේ ය. වැළි ද නිදුකාණන් වහන්ස, අමත්‍යාජයේ ඔහු ආචාර්යයක් තො කටහැක්කකු ද කරන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමත්‍යාජයේ ඔහුව අත්තව එහි කියනු ලබන පරිපුරුණ පරිභව විවනයෙන් බණින්නාහ. නිදුකාණන් වහන්ස, තව ද අමත්‍යාජයේ හිස වූ ලොහඳාත්‍රයක් යැවැකුරු කොට ඔහු හිස ලන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමත්‍යාජයේ ඔහු හිස සත් කඩික් කොට පළන්නාපු ද වෙත්.

12. නිදුකාණන් වහන්ස, නාපුරු වූ, සනුරු වූ, කළ දයට වැඩියක් කරන්නාපූ අමත්‍යාජයේ ඇති. ඔහු සතර වරම් මහරජදරුවන් ගේ බස තො ම පිළිගනින්. වරමරජන් අයන් සෙනොවියන් ගේ බස ද තො ම පිළිගනින්. වරමරජන් යටතු සිවිනා යක් සෙනොවියන් ගේ මෙහෙකරු-වන් ගේ බස ද තො ම පිළිගනින්. නිදුකාණන් වහන්ස. ඒ අමත්‍යාජයේ වරම මහරජන් ගේ සතුරු නාලු ද කියනු ලබන්.

සෙයුම්පාලි මාරිස රසේකු, මාගධස්ස විජිතෙ මහාච්චාරා තේ නොව රසේකු, මාගධස්ස ආදියන්ති, නා රසේකු, මාගධස්ස පුරිසකානා. ආදියන්ති, නා රසේකු, මාගධස්ස පුරිසකානා. පුරිසකානා. ආදියන්ති, තේ බො තේ මාරිස මහාච්චාරා රසේකු මාගධස්ස අවරුදුඩා නාම වුවවත්ති, එවමෙව බො මාරිස සන්ති හි අමනුස්සා ව්‍යෙකා රුදු රහසා, තේ නොව මහාරාජානා. ආදියන්ති, නා මහාරාජානා. පුරිසකානා. ආදියන්ති, නා මහාරාජානා. පුරිසකානා. පුරිසකානා. ආදියන්ති. තේ බො තේ මාරිස අමනුස්සා මහාරාජානා. අවරුදුඩා නාම වුවවත්ති.

13. මයා හි නොව මාරිස අමනුස්සා යක්කා වා යක්කානී වා යක්කා-පොතකා වා යක්කාපොත්තිකා වා, යක්කාමහාමත්තා වා යක්කාපාරිස්ථාරුවා යක්කාපාරුවාරෝ වා, ගන්ධිබේඛා වා, ගක්කානී වා, ගක්කාබේපොතකා වා, ගක්කාබේ-පොත්තිකා වා, ගක්කාබේමහාමත්තා වා, ගන්ධිබේපාරිස්ථාරු වා, ගන්ධිබේපා-රා වා, කුමූහුණේකා වා, කුමූහුණේ වා, කුමූහුණ්ඩාපොතකා වා, කුමූහුණ්ඩා-පොත්තිකා වා, කුමූහුණ්ඩාමහාමත්තා වා, කුමූහුණ්ඩාපාරිස්ථාරු වා, කුමූහුණ්ඩා-පවාරෝ වා, නාගෝ වා නාගිනී වා, නාගපොතකා වා, නාගපොත්තිකා වා නාගමහාමත්තා වා, නාගපාරිස්ථාරු වා, නාගපවාරෝ වා, පදුවැවිකො තික්කු. වා ගික්කුනී. වා උපාසක්. වා උපාසිකා. වාගවිෂතනා. වා අනුගලේෂයා, දීතා. වා උපතිවෙධියා, නියිතකා. වා උපතියිදෙයා, නිපතකා. වා උපති-ප්‍රජ්‍යා, ඉමෙස්. යක්කානා. මහායක්කානා. සෙනාපත්තිනා. මහාසෙනාපත්තිනා. උපකාපතත්ති. වික්කාන්තිත්ති. විරවිතත්ති.; “අය. යක්කා ගත්තානි, අය. යක්කා ආවිසනි, අය. යක්කා භෙයේනි, අය. යක්කා විහිසනි, අය. යක්කා න මුක්ක්වනි”නි.

14. කතමෙස්. යක්කානා. මහායක්කානා. සෙනාපත්තිනා. මහා-සෙනාපත්තිනා:

නිදුකාණන් වහන්ස, යම්සේ මගධාධිපති රජු ගේ රටෙහි මහ සෞරජු අත් ද, ඔහු මගධාධිපති රජු ගේ ව්‍යවන නො ම පිළිගනිත් ද, මගධාධිපති රජුගේ සෙනෙවියන්ගේ මෙහෙකරුවන් ව්‍යවනන් නො ම පිළිගනිත් ද, නිදුකාණන් වහන්ස, ඒ මහ සෞරු මගධාධිපති රජුජු ගේ සතුරෝ නමැදි කියනු ලැබෙන් ද, එසේ ම නිදුකාණන් වහන්ස, තපුරු වූ සතුරු වූ කළ එකට වැඩියක් කරන්නා වූ අමතුෂ්‍ය කෙනෙක් වෙත් ම ය. ඔහු වරම් මහ රජුන්ගේ බස් නො ම පිළිගනිත්, වරම් මහ රජුන්ගේ සෙනෙවියන් බස් ද නො ම පිළිගනිත්, වරම් මහරජුන් අයන් සෙනෙවියන්ගේ මෙහෙකරුවන් බස් ද නො පිළිගනිත්, නිදුකාණන් වහන්ස, ඒ අමතුෂ්‍යයෝ වරම් මහ රජුන්ගේ සතුරෝ යැ සියනු ලබන්.

13. නිදුකාණන් වහන්ස, යකෙක් හෝ යකින්නාක් හෝ යක් දරු-වෙක් හෝ යක් දුරියක් හෝ යක් දෙවුවෙක් හෝ යක් පිරිසදු වූයෙක් හෝ යක් මෙහෙකරුවෙක් හෝ, ගදෙවිවෙක් හෝ ගදෙවියක් හෝ ගදෙවු දරුවෙක් හෝ ගදෙවු දුරියක් හෝ ගදෙවු දෙවුවෙක් හෝ ගදෙවු පිරිසදු වූයෙක් හෝ ගදෙවු මෙහෙකරුවෙක් හෝ, කුම්භාණ්ඩියෙක් හෝ කුම්භාණ්ඩියක් හෝ කුම්භාණ්ඩි දරුවෙක් හෝ කුම්භාණ්ඩි දුරියක් හෝ කුම්භාණ්ඩි දෙවුවෙක් හෝ කුම්භාණ්ඩි පර්ශන්ඩි වූයෙක් හෝ කුම්භාණ්ඩි පරිවාරකයෙක් හෝ, නාගයෙක් හෝ නැයිනියක් හෝ නා දරුවෙක් හෝ නා දුරියක් හෝ නා දෙවුවෙක් හෝ නා පිරිසදු වූයෙක් හෝ නා මෙහෙකරුවෙක් හෝ මේ කී කිපි අමතුෂ්‍යයෙක් ද්වීපයෙන් පුද්විෂ්ට සිතැන්නේ, මහණකු හෝ මෙහෙණකු හෝ උවසුවකු හෝ උවසුවක හෝ මේ කිසිවක්සු යන්නාජු පසු පසැ යන්නේ වි නම්, සිටියඹ වෙත සිටින්නේ වි නම් හෝ පුන්නාජු වෙත හිදින්නේ වි නම් හෝ හාන්තඡු වෙත හෝ නේ වි නම් හෝ, මේ යකුනට, මහයකුනට, යක් සෙනෙවියනට, යක්-මහ සෙනෙවියනට, “මේ යක් තෙමේ මා අල්ලා ගනී, මේ යක් තෙමේ මට ආවිෂ්ට වෙයි, මේ යක් තෙමේ මා පෙළයි, මේ යක් තෙමේ වෙසෙයින් මා පෙළයි, මේ යක් තෙමේ මට හිංසා කෙරෙයි, මේ යක් තෙමේ මා වෙහෙසයි, මේ යක් තෙමේ මා නො මූද (අත් නො හරි) යැ” සි දැන්වියැ යුතු, හඩ නාභා කියැ යුතු, ඔවුන් හා කියැ යුතු.

14. (එසේ දැන්වියැ යුත්නේ) කවර යකුනට ද? කවර මහ යකුනට ද? කවර යක් සෙනෙවියනට ද? කවර මහ යක් සෙනෙවියනට ද යන්:

ඉන්ද සොමා වරුණෙහා ව හාරවාගේ පර්‍යාපත්,
වින්දනා කාමසේටෙයා ව කිහිපියෙනු නිසැඳු ව.

පත්‍රය තිපමලකුද ව දෙවසුනෙහා ව මාතලි,
වින්දනා ව ගකීමේඛා නැලා රාජා ජන්‍යාභයා.

සාතාහිරෝ හෙමවතෙහා පුරුණ්‍යකා කරන්නියා ඉනළා,
සිවලකා මූල්‍යිලිඟුද ව වෙස්සාමිලතෙහා යුගන්ධිරා.

ගොඩාලු සුපුරුගධී වි² හිරි නොත්ති ව මන්දියා.
ප්‍රක්‍රාලවිලෙකා ආලුවිනෙකා පර්‍යාන්තා³ පුම්තෙනා සුම්මුවෙ, දියුම්මුවෙ,
මත් මාති වරෝ දීජේ අභ්‍යා සෙරිස්සකා⁴ සහ.

15. ඉලෙස්. යක්‍රිනා. මහායක්‍රිනා. ලසනාපත්තිනා. මහාභාපත්තිනා.
ලංකාභාපත්තිබ්. වික්‍රින්දිත්තිබ්. විරවිත්තිබ්: අය. යලක්ඩා ගත්තාති, අය.
යලක්ඩා ආවිසති, අය. යලක්ඩා හෙයේති, අය. යලක්ඩා විශේයේති, අය.
යලක්ඩා හිංසති, අය. යලක්ඩා විහිංසති, අය. යලක්ඩා න මුක්‍රතිති හි.

අය. බො සා මාරිස ආචාර්යාච්‍රිත්‍යා රක්ෂා හිත්වුනා. හිත්වුනිනා.
ලංකාභානා. උපාධිකානා. ඉත්තියා රක්ෂාය අවිහිංසාය එළු විහාරායා'ති.

හනු ව දති මය. මාරිස ගව්‍යාම, බිඹුක්වවා මය. බුළුකරණියා'ති.

'යස්ස' දති කුමෙහ මහාරාජානා කාල. මෙනුදායා'ති.

16. අප් බො වක්‍රියාරෝ මහාරාජානා උවධායාසනා හගවින්න.
අහිවාද්‍යතා පදක්වීණ. කන්තා තෙස්සේවන්තරධායිංසු. තෙ පි බො යක්‍රි
ලවධායාසනා අපෙක්ෂාව හගවින්න. අහිවාද්‍යතා පදක්වීණ. කන්තා
තෙස්සේවන්තරධායිංසු, අපෙක්ෂාව හගවිනා සඳහා. සම්මාදිංසු,
සම්මාදිනිය. කප. සාරාත්තිය. විනිසාරෝන්තා තෙස්සේවන්තරධායිංසු, අපෙ
කෙවා ගයන හගවා තෙන සුදුලිව්‍යාමෙන්තා තෙස්සේවන්තරධායිංසු,
අපෙක්ෂාව නාමගොත්තා සාවේන්තා තෙස්සේවන්තරධායිංසු, අපෙ
කෙවා කුණ්ඩානා තෙස්සේවන්තරධායිංසු'ති.

පයම්කාභාණවාරෝ නිවේදිනා.

-
1. සිවාකා -මරු.
 2. සුප්‍රසේදාධි ව -මරු.
 3. පරුප්‍රසේදා -මරු.
 4. සෙරිස්සකා -මරු.

ඉන්ද ය, සේම ය, විරුණ ය, හාරද්වාජ ය, ප්‍රජාපති ය, වන්දන ය, කාමග්‍රෑෂීය ය, කිනිසභැංඩ ය, නිසභැංඩ ය, ප්‍රජාද ය, බිපමස්සය ය, දෙව සැරී මාතලිය, විතුලේන ය, ගන්ධිරවිය, නළ ය, රාජ ය, ජනර්ජ්‍ය ය, සාතාගිර ය, හෙමවත ය, පුරුණක ය, කරනිය ය (කාරනිකෙය ය), ගුඩ ය. ගොපාල ය, පුහුගෙඟඩ ය, තිරිනොත්ති ය, මන්දිය ය, පංචද්‍රාල වණව ය, ආලවක ය, පර්ජනාය ය, සුම්න ය, සුම්බ ය, දියිමුබ ය, මණි ය, මාති ය, වර ය, දීර්ශ ය, තව ද සෙරිසක ය යන මොයිනට ය.

15. මේ යක්ෂයනාට ද මහා යක්ෂයනාට ද යක්ෂ සෙනාපතිනාට ද මහා යක්ෂ සෙනාපතිනාට ද,

'මේ යක් තෙමේ මා අල්ලා ගනී යැයි, මේ යක් තෙමේ මට ආවිෂ්ට වේ යැයි, මේ යක් තෙමේ මා පෙළා යැයි, මේ යක් තෙමේ වෙසේයින් පෙළා යැයි, මේ යක් තෙමේ මට හිංසා තෙරේ යැයි, මේ යක් තෙමේ මා වෙශේසා යැයි, මේ යක් තෙමේ මා තො මුද යැයි' යි දැන්වියැ යුතු, භඩ නාහා කියැ යුතු.

නිද්‍යකාණන් වහන්ස, මේ මහජුනාට මෙහෙණනාට උවසුවනාට, උවසුයනාට ගුජ්‍රතිය පිණිස, රකවරණ පිණිස, නො වෙශේයිම පිණිස, පහසු විහරණ පිණිස වූ ඒ අභ්‍යනාටිය පිරින ය.

නිද්‍යකාණන් වහන්ස, දන් අපි යමිහ. අපි බොහෝ කෘතාව ඇත්තෙමිහ, බොහෝ කටයුතු ඇත්තෙමිහ" යි වරම රුෂ්ඨ කිහ.

'මහ රුෂ්ඨ, තෙපි යම් ගමනාකට දන් කල් වේ යැයි සලකන්නායු ද, ඒ ගමන කරනු ලැබේ වා' යි හාගාවතුන් වහන්සේ වූල ශේක.

16. ඉක්බිති සතර වරම මහරජු පුනාස්නොන් තැගී, සාදර වැ හාගාවතුන් වහන්සේ වූද පැදැකුණු මොට, එහි ම අතුරුදාහන් වූහ. ඒ යක්කු ද පුනාස්නොන් තැගී, ඇතුම කොනොක් සාදර වැ හාගාවතුන් වහන්සේ වූද පැදැකුණු මොට එහි ම අතුරුදාහන් වූහ. ඇතුම කොනොක් හාගාවතුන් වහන්සේ හා සතුවූ වූහ. සතුවට කරුණුවූ පිතු යදුවියැ යුතු වූ කරා නිමවා, එහි ම අතුරුදාහන් වූහ. ඇතුම කොනොක් හාගාවතුන් වහන්සේ දිසාවට දෙහෙත් නමා, එහි ම අතුරුදාහන් වූහ. ඇතුම කොනොක් නිඛඩ වූවායු, එහි ම අතුරුදාහන් වූහ.

පළමු බණවර නිමිශේ ය.

16. අට බො හගවා තස්සා රත්තියා අවවශයෙන් හිකුවූ ආමත්තනයි:

ඉම් හිකුවේ රත්ති විත්තාරෝ මහාරාජානො මහතියා වී යකු සෙනාය මහතියා වී යකු සෙනාය මහතියා වී කුමුණු සෙනාය මහතියා වී නාගසෙනාය විතුදිසු. රකු යිපෙන්වා, විතුදිසු ගුලුවා, යිපෙන්වා, විතුදිසු අමිකුනාය රත්තියා දුමිකුනාව්‍යාල්සු ගකවිලකාපා. ගිරුකිකුවා පැබිතා ඔහාසස්වා යෙනාහා තෙතුපසංක්ලීංසු, උපකඩ්ප්‍රේම් මං අමිවාද්‍යා එකමනා. නියිදිංසු. තෙම බො හිකුවේ යකු අපෙක්වේ මං අමිවාද්‍යා එකමනා. නියිදිංසු: අපෙක්වේ මම සඳහා. සම්මාදිංසු, සම්මාදියායියා. කර. සාරාතියා ටිනිසාරෙන්වා එකමනා. නියිදිංසු: අපෙක්වේ යෙනාහා. තෙන් ග්‍රෑන්-ලිඩ්ප්‍රේම්වා එකමනා. නියිදිංසු: අපෙක්වේ නාමගෙනුයා සාම්වන්වා එකමනා. නියිදිංසු: අපෙක්වේ තුළුකීගුනා එකමනා. නියිදිංසු.

17. එකමනා. නියින්නා බො හිකුවේ වෙසකවිලෝ මහාරාජා ම. එතදැවාවි :

සන්නි හි හතෙනා උලාරා යකු හගවිතෙනා අපෙසනු, සන්නි හි හතෙනා උලාරා යකු හගවිතෙනා පසනුනා: සන්නි හි හතෙනා මරුක්මා යකු හගවිතෙනා අපෙසනුනා, සන්නි හි හතෙනා මරුක්මා යකු හගවිතෙනා අපෙසනුනා, සන්නි හි හතෙනා නීවා යකු හගවිතෙනා අපෙසනුනා, සන්නි හි හතෙනා නීවා යකු හගවිතෙනා පසනුනා: යෙහුයෙනා බො පන හතෙනා යකු අපෙසනුනා යෙව හගවිතෙනා. ත. කිසා හෙතු? හගවා හි හතෙනා පාණාතිපාතා වෙරමණියා ධිමම. දෙසෙන්, අදිනුදාතා වෙරමණියා ධිමම. දෙසෙන්, කාමෙසු මිවිජාවාරා වෙරමණියා ධිමම. දෙසෙන්, මුසාවාද වෙරමණියා ධිමම. දෙසෙන්, සුරාමෙරයම්ප්‍රජා-දායියානා වෙරමණියා ධිමම. දෙසෙන්. යෙහුයෙනා බො පන හතෙනා යකු අපෙවිටිතායෙව පාණාතිපාතා, අපෙවිටිතා අදිනුදාතා, අපෙවිටිතා කාමෙසු මිවිජාවාරා, අපෙවිටිතා පාණාතිපාතා, මුසාවාද, අපෙවිටිතා සුරාමෙරයම්ප්‍රජාදායිනා. තෙස්. ත. ගොනි අපියා අමත්තප.

16. එකල්හි භාග්‍යවතුන් වහන්සේ එය ඇවුමෙන් හික්ෂණ් බණවා මෙසේ වදුල සේ:

මහණෙනි, මේ ගත වූ රාත්‍රීයෙහි සතර වරම මහරජු මහන් යක්ෂ සේනායන් ද මහන් ගාන්ධිරව සේනායන් ද මහන් කුම්භාණඩ සේනායන් ද මහන් නාගසේනායන් ද සතර දිගැ රකවල් තබා, සතර දිගැ බලමුල පිහිටුවා, සතර දිගැ මුරකරුවන් රඳවා, ය (පෙර යම) ඉක්මි කල්හි, විශිෂ්ට ගරිරප්පා ඇස්තාභු, සියලු ශිෂ්ටකුල පවති එකලු තෙකාට, මා කරා එලැකිය හ. එලැකි මා සාදර වැ වැද, එක් පසෙක පුන්හ. (මුළුන්ගේ පිරිවර වූ) යක්කු ද ඇතැම් කෙනෙක් මා සාදර වැ වැද එක් පසෙක පුන්හ. ඇතැම් කෙනෙක් මා හා සතුව වූහ. සතුවට කරුණු වූ සිත රැඳුවිය යුතු වූ, කරාව නිමවා, එක් පසෙක පුන්හ, ඇතැම් කෙනෙක් මා දිසාවට දෙහෙත් නමා පසෙක පුන්හ, ඇතැම් කෙනෙක් නම් ගෙන් අස්වා පසෙක පුන්හ, ඇතැම් කෙනෙක් නිඛඩ වැ පසෙකැ පුන්හ.

17. මහණෙනි, පසෙක උන් ම වෙශවැණු මහ රජ මට මෙ පවත් කි ය:

“වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පැහැදුණු මහනෙදුනි යක්කු ද වෙන් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පැහැදුණු මහ තෙදුනි යක්කු ද වෙන් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පහන් වූ මැයුම් තෙදුනි යක්කු ද වෙන්මය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පහන් වූ මැයුම් තෙදුනි යක්කු ද වෙන් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නොපහන් වූ හින තෙදුනි යක්කු ද වෙන් ම ය. වහන්ස, බොහෝ සෙයින් යක්කු භාග්‍යවතුන් වහන්සේට නොපැහැදුණ යු ම වෙන්. ඒ කවර සෙයින් ද? යන්: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි පණිවායෙන් වැළැක්ම පිණිස දහම දෙසන සේක. අධිනාදනීන් වැළැක්ම පිණිස දහම දෙසන සේක. කාමයන්හි වැරදු හැඹිරිමෙන් වැළැක්ම පිණිස දහම දෙසන සේක. මුසවායෙන් වැළැක්ම පිණිස දහම දෙසන සේක. වහන්ස, යක්කු වනාහි බොහෝ සෙයින් පණිවායෙන් නො වැළක්කාඟ ම ය, අධිනාදනීන් නො වැළක්නාඟ ම ය, කාමයන්හි වැරදු හැඹිරිමෙන් නො වැළක්කාඟ ම ය, මුසවායෙන් නො වැළක්කාඟ ම ය, මන්බවට ද පමාවට ද කාරණ වූ රහමෙර පිමෙන් නො වැළක්කාඟ ම ය. (මුළුනට (භාග්‍යවතුන් වහන්සේ ගේ) ඒ දහම දෙපුම අප්‍රිය වේ, අමතාප වේ.

සත්‍යා හි හතෙනා හගවින්‍යා සාචිකා, අරුණේසුදු විනාපනීතානි පත්‍රානි සෙනායනානි පටිසෙවන්නි අපැසඳුනි අපනිගෙසාසානි විජනවාතානි මතුස්සරාභසෙයාකානි පටිසෙලුනාසාරුපානි.

තහ්‍ය සත්‍යා උලාරා යක්කා නිවාසින්‍යා යෙ ඉමස්මින් හගවින්‍යා පාච්චාන් දැපැසඳුනා තෙස් පසාදය. උගෙන් ජ්‍යෙෂ්ඨානු හතෙනා හගවා ආචාර්යාවීය රක්ඛා හිකුවිනා හිකුවින්නා උපස්කානානා උපාසිකානා ඉත්ත්‍යා රක්ඛාය අවිහිංසාය එපුවිහාරායානි.

අධිචාර්යා ටො අභ්‍යන්තරාභාසාවෙනා.

18. අට තො හිකුවෙව් වෙසකවලෙනා මහාරාජා මං අධිචාර්යා විදින්වා තාය වෙලුය ඉම ආචාර්යාවීය රක්ඛා අභ්‍යන්තරාභාසාවෙනා:

විපස්සීසක නමස්ථූ විකුමනාසක සිරීමන්‍යා,
සිඩ්සීපි නමන්ථූ සබඩුතානුකම්මින්‍යා. 1.

වෙසකභාසක නමන්ථූ තත්ත්වකසක තපස්සින්‍යා,
නමන්ථූ කකුසන්ධිසක මාර්ගනාපාමදින්‍යා. 2.

කොණාගමනාසක නමන්ථූ ම්‍යාඹමණසක වුයිමන්‍යා,
කසකරසක ව නමන්ථූ විපාශ්චිතකසක සබඩි. 3.

අඩියිරසසක නමන්ථූ සක්‍යපුත්‍රකසක සිරීමන්‍යා,
යෙ ඉම ධමමදෙසෙයි සබඩුක්‍රියාපනුදනා. 4.

යෙ වාපි නිඩුතා ලෙළුන් යට්ඨුත් විපස්සීසු,
තේ ජනා අපිසුතා මහතා විතසාරද. 5.

19. හිත ගද්ධිමතුසානා ය නමසකන්නි ගොතමං,
විජ්‍යාවරණසම්බන්ධ මහතා විතසාරද. 6.

යන්‍යා උගෙවිජනි සුරියෝ ආදිවෙවා මණබලි මහා,
යසක වුගෙවිජමානසක සංවර්ධි ප නිරුප්‍යාවිනි 7.

වහන්ස, යම් ගෙනෙක් අල්ප යැබූ ඇති. මද වූ හඩ ඇති, පහ වූ ජනවාතය ඇති, මිනිසුන්ගේ රහස්‍ය ත්‍රියාවනට නිසි වූ, එකලා වැ හිඳීමට සුදුසු වූ, අරණ්‍ය වන ප්‍රස්ථායන් ද, බොහෝ දුර සෙනසුන් ද සෙවින් නම්, හාගාවතුන් වහන්සේගේ එසේ වූ ප්‍රාවක්‍රියා වෙන් ම ය.

වහන්ස. මේ හාගාවතුන් වහන්සේගේ සස්න කෙටෙහි නො පහන් වූ. ඒ (යට කි) සෙනසුන්හි නිවැසි මහ තෙදුනි යක්කු වෙන්. වහන්ස, හාගාවතුන් වහන්සේ බිඛුන් ගේ පැහැදිලි පිණිස, මහණුන්ගේ මෙහෙ-ණන්ගේ උච්චුවන්ගේ උච්චියන්ගේ ඉජ්නිය පිණිස, ආරක්ෂාව පිණිස, පිධාවක් තොවනු පිණිස, පහසු වාසය පිණිස, ආචාර්ය පිරින උගෙන්හා සේක් ව' යි (කියේ ය.)

මහජනී, මම තීහඩ වැ ඉවැයිමි.

18. මහජනී, ඉක්බිනි වෙසවුණු මහ රජ මා ඉවැසු තියා දනා, එ වේලෙහි මේ ආචාර්ය පිරින කියේ ය:

“පාස් ඇති සිරිමන් වූ, විපසු බුදුරජුනට නමස්කාර වේ වා. සියලු සන්නට අනුකම්පා ඇති සිඛ බුදුරජුනට ද නමස්කාර වේ වා. සේද හළ කෙලෙස් ඇති, තපස්වී වූ වෙසසා බුදුරජුනට නමස්කාර වේ වා. මරසන් මැඩිලු කනුසද බුදුරජුනට නමස්කාර වේ වා.

බාහිත පාපි වූ, වැස නිමැ වූ මහබිජර ඇති, ගොජාගමන බුදුරජුනට නමස්කාර වේ වා. හැම දෙයහි මිදුණු වූ කසුප් බුදුරජුනට නමස්කාර වේ වා.

යමෙන් සියලු දක් දරු ලන ම ධර්මය දෙයි ද, ශ්‍රීමන් වූ ඒ භාක්‍ය-පුතු අඩිකිරසයන් වහන්සේට නමස්කාර වේ වා.

ලෙවැ යම් ගෙනෙක් තුවූ නිවුණු තත් වූ පරිදි (ඡත්‍යයන්) විමැපුම් තුවණින් දුටුපූ ද, මහන් වූ, පහ වූ බිය ඇති මාත්‍රාභාණි වූ ඒ ක්ෂීණාපුවයෝ,

19. දෙවිතිනිස්නට හිත වූ, විද්‍යා හා වරණධර්මයන් සම්පූර්ණ වූ, මහන්ත්වයට පැමිණි, පහ වූ බිය ඇති, යම බඳු වූ ගොත්මයන් වහන්සේට නමස්කාර ගෙවරන් ද, ඒ බුදුරජුනට ද ඔබට පළමු වැ සිටි බුදුවරුනට ද නමස්කාර වේ වා.

මහා රුහුම් මණ්ඩලයක් ඇති ආදිත්‍ය සංඝාත සුරය තෙමෙ යම් තැගෙනැකින් උද වේ ද, යම් ඒ හිරුපූ නැගහන කළේ රාශ්‍යන් අතුරු-දහන් වේ ද.

යසක මූල්‍යෙන් පුරිලය දිවසා, ති පැවුවවත්,
රහගේ එ තත් ගම්බිරෝ සමුද්‍ය සරිතොදැකා. 8.

එවා නා තත් ජාත්‍යත්වී සමුද්‍ය සරිතොදැකා
දැකා සා පුරිමා දිසා ඉති නා ආච්ඡාත්වී ජාතා,
යා දිසා අභිජාලෝත් මහාරාජා යස්සයි සො. 9.

ගණබධානා ආධිපති බිකරුවෙකා ඉති නාමසා,
රමත් නවවශ්‍යෙන් ගණබධානී පුරුෂවෙන් පුරුෂවෙනා. 10.

පුත්‍රා එ තසක බහුලා එකතාමා'ති මෙ සුතා,
අයිතිං දස එකා ව ඉන්ද්‍යතාමා මහඩ්‍රලා 11.

තෙ වාපි මුද්‍යං දිස්වාන මුද්‍යං ආදිවතබඩුනා.
දුරතො'ව නමසකත්වී මහතා විතසාරදා,
නමා තෙ පුරිසාරක්කද නමා තෙ පුරිසුත්‍රම 12.

කුසලන සම්බැඩ අමුණුසාපි තං වන්දත්වී,
සුතා තොතා අකිණිසා තසවා එවා එවා වදමස 13.

ඩීනා වන්දථ ගොතම් ඩීනා වන්දම ගොතම්,
විජ්‍යවරණසම්බන්ධ මුද්‍යං වන්දම ගොතම් 14.

යෙන පෙතා පැවුවවත්වී පිසුතා පිටිමංසිකා,
පාණුත්‍රිපාතිතො එදා වොරා තොකත්වී ජනා 15.

ඉලතා සා දකුණිණ දිසා ඉති නා ආච්ඡාත්වී ජනා,
යා දිසා අභිජාලෝත් මහාරාජා යස්සයි සො 16.

කුමික්කඩානා ආධිපති විරුදෙනා ඉති නාමසා,
රමත් නවවශ්‍යෙන් කුමික්කඩානී පුරුෂවෙනා 17.

පුත්‍රා එ තසක බහුලා එකතාමා'ති මෙ සුතා,
අයිතිං දස එකා ව ඉන්ද්‍යතාමා මහඩ්‍රලා 18.

යම දිගෙක හිරු තැහි කළේහ දහවලු යි කියනු ලැබේද, ඒ දිගැ පිවිසිණු නදිපළය ඇති සුදු තම ප්‍රි ගැසුරු පළාසය වෙයි. 8.

මෙසේ එහි එය නදිපළය ඇති ව්‍යුහය යැයි දනින්. කිරීතිමත් ඒ වහු රැජක් යම් දිගාවක් පාලනය කෙරෙයි ද එය මේ තැතින් පෙර දෙස යැයි වහු ජන තෙමේ කිය යි. 9.

ගෘහිතවයනට අධිපති ප්‍රි, නිම වශයෙන් ධෝතරාණ්‍ය යැයි ප්‍රකට ප්‍රි හේ තෙමේ ගදෙදවින් විසින් පෙරවු කරන ලද්දේ, නැවුම ගැසුමනෙන් එහි සින් අලවා වෙසෙයි. 10.

චිපුව එක් ම නමක් ඇති ප්‍රත්‍යාග්‍යන් ද බොහෝ ඇතැයි මා විසින් අසන ලදී. වහු බලැති ඉන්ද නම ප්‍රි ඔපු අසුවෙක් ද දිගෙක් ද එකක් ද (එක් ඇතු දෙනෙක්) වෙන්. 11.

චිපු ද සුරුයබන්ප්‍රි ප්‍රි කෙලෙස් නින්දන් පිවිදියා ප්‍රි, මහත්ත්වයට පැමිණි, පහ ප්‍රි හය ඇති බුදුරජන් දක,

‘පුරුෂාරාත්‍යනායයනි, ඔබට නමස්කාර වේ වා, පුරුෂාන්තමයනි, ඔබට නමස්කාර වේ වා’ සි දුර සිට ම නමස්කාර කෙරෙන්.

‘ඔබ තිසුණ ප්‍රි සරවඟනාජාතායන් වහා ජනයා දෙය බලනි’යි කියා අමත්‍යාජායෝ ද ඔබ විදිනි. මෙය අප විසින් එකවන් අසන ලදී. ඒ හෙයින්,

‘තෙපි ගෞතම උනයන් වහන්සේ වදිපු දු?’ යි මෙසේ අපි අසමහ. ‘ගෞතම උනයන් වහන්සේ වදුමහ. විද්‍යාවරණසම්පන්න ප්‍රි ගෞතම බුදුරජන් වහන්සේ වදුමහ,’ යි ඔපු කියන්,

කළුරිය කළාපු යම් දෙසකට ‘ගෙන යනු ලබන් ව’ යි කියනු ලැබෙන් ද, කේලාම කියනා, පිටුමස කන්තාවින් සේ පිටු පා ගිය කළු ගරහනා, පැණිවා කරන, රෝද ප්‍රි සොර ප්‍රි කපට ප්‍රි ජනයෝ යම් දිගෙකට ගෙන ගෙයේ නායනු ලබන් ව’යි කියනු ලැබෙන් ද,

ඒ යම් දිගාවක් යගස්වී වහු රැජක් පාලනය කරයි ද, ඒ මෙයින් දකුණු දිග යැයි වහු ජන තෙමේ කිය යි.

ඒ දෙපයහි කුම්ජාණ්ඩියනට අධිපති ප්‍රි, නම විසින් විරුණු යැයි ප්‍රකට රජ තෙමේ කුම්ජාණ්ඩියන් විසින් පෙරවු කරනු ලද්දේ නැවුමෙන් ගැසුමෙන් සින් අලවා වෙසෙයි.

චිපුව එක් ම නමක් ඇති බොහෝ ප්‍රුතුයෝ ද වෙන්. ඉන්ද නම ප්‍රි වහු බලැති ඔපු එක් ඇතු දෙනෙකු යි මා විසින් අසන ලදී.

තෙ වාපි බුද්ධියා දිසත්තාන බුද්ධියා ආදිච්චින්
දුරත්තා'ව නමස්සනත් මහතා විතසාරදා,
නමො තෙ පුරිසාරස්සූ නමො තෙ පුරිසුනම.

කුසලන සමෙක්ඩි,
අමත්‍යසා පි තා ව්‍යුත්තකි, සුතා තොතා අඩිණ්නසේ
තසා, එවා විදේශසේ.
ඒනා ව්‍යුත්ත ගොතම් ඒනා ව්‍යුත්ත ගොතම්.
විජ්‍යාචරණසම්පන්න බුද්ධියා ව්‍යුත්ත ගොතම්.

21. යෝ ටොගුව්ත්ති පුරියෙ ආදිච්චිවා, මණ්ඩලී මහා,
යස්ස ටොගුව්ත්තමානසස දිවිසේ පි නිරුරුක්ති.

යස්ස ටොගුතෙ පුරියෙ සංවර්ත්ති පැවුවවත්,
රහදේ පි තත්ත්ව ගම්බරු, සමුද්‍ය සරිත්තාදකා.

එවා නා තත්ත්වනත් සමුද්‍ය සාරිත්තාදකා,
ඉත්තා සා පවත්මා දිසා, ඉත්ත් නා ආවික්ති ජනා,
යා දිසා අකිපාලනත් මහාරාජා යස්සයි මසා.

න්‍යායානා ඇශිපත්ති විරුපක්ෂී ඉත්ත් නාමසේ,
රමත් නාව්‍යාහිත්ති නාගෙහෙව පුරක්තිත්තා,

පුත්තා පි කස්ස බහවෙ, එකනාමා' ති මේ පුත්තා
අයිතියා දස එකා ව ඉන්ද්‍යාමා මහඩ්ලා.

තෙ වාපි බුද්ධියා දිසත්තාන බුද්ධියා ආදිච්චින්
දුරත්තා'ව නමස්සනත් මහතා විතසාරදා,
'නමො තෙ පුරිසාරස්සූ නමො තෙ පුරිසුනම'

කුසලන සමෙක්ඩි
අමත්‍යසා පි තා ව්‍යුත්තකි, සුතා තොතා අඩිණ්නසේ
තසා, එවා විදේශසේ.
ඒනා ව්‍යුත්ත ගොතම් ඒනා ව්‍යුත්ත ගොතම්,
විජ්‍යාචරණසම්පන්න බුද්ධියා ව්‍යුත්ත ගොතම්.

මහු ද සුරිය බන්ධුවූ, මහත් බවට පැමිණි, පහ වූ බිය ඇති, කෙලෙස් නිනදන් පිබිදුණු, බුදුරජාණන් වහන්සේ දක, ‘ආරානොය පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා, පුරුෂාත්තමයාණනි, ඔබට නමස්කාර වේ වා’ හි දුර සිට ම නමස්කාර කෙරෙන්.

‘මඟ නිපුණ වූ සරවඳ්‍යානානායෙන් මහා ජනයා දෙස බලන්’ දි අමතුම්‍යයේ ද ඔබ වදින්. මෙය අප විසින් එක්වන් අසන ලදී. එ හෙයින්, ‘තෙපි ගොතම එනායන් වහන්සේ වදිනු දු?’ හි අපි මෙසේ (ප්‍රයාන වගයෙන්) කියමිහා. ‘අපි ගොතම එනායන් වහන්සේ වදුමිහා. විද්‍යාවරණ සම්පන්න වූ ගොතම බුදුරජාණන් වහන්සේ වදුමිහා’ හි (මහු උත්තර දෙන්.)

21. මහ රස මඩුලු ඇති ආදිත්‍ය නම්වූ හිරි යම් දිගෙක බසන්ද, යම් ඒ හිරි බස්නා කල්හි දාවලත් අතුරුදාන් වේ ද,

යම් දිගෙකට හිරි බැස ශිය කලැ රාජී යැ දි කියනු ලැබේ ද, එ දිගී, පිවිසුණු නදීරාලය ඇති සම්ඟ නම්වූ ගැසිරි ජලායය ය වෙයි.

මෙසේ එහි එය පිටිපි නදීරාලය ඇති මුහුද යැ දි දනින්. යයේ ඇති රේ මහරජේක් යම් දිගෙක් පාලනය කෙරෙයි ද, එය මේ තුනින් පැයිම් දෙදැ දි මහජනයා කිය යි.

නාගයනට අධිපති වූ, නම් විසින් විරුපාක්ෂ යැ දි ප්‍රකට වූ හේ නාගයන් විසින් පෙරවු කරන ලද්දේ, නැවුම් ගෙයුම්නොන් තොස්සින් අලවා එහි වෙශයයි.

මිහු ද සුරිය බන්ධුවූ, කෙලෙස් නිනදන් පිබිදියා වූ, මහත්ත්වයට පැමිණි, පහ වූ බිය ඇති බුදුරජ්‍යන් දක,

‘ආරානොය පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා, පුරුෂාත්තමයාණනි ඔබට නමස්කාර වේ වා’ හි දුර සිට ම නමස්කාර කෙරෙන්.

‘මඟ නිපුණ වූ සරවඳ්‍යානානායෙන් මහ ජනයා දෙස බලන්’ දි අමතුම්‍යයේ ද ඔබ වදින්. මෙය අප විසින් එක්වන් අසන ලදී. එ හෙයින්, ‘තෙපි ගොතම එනායන් වහන්සේ වදිනු දු?’ හි මෙසේ අපි ප්‍රයාන කරමිහා. ‘ගොතම එනායන් වහන්සේ වදුම්, විද්‍යාවරණ සම්පන්න වූ ගොතම බුදුරජාණන් වහන්සේ වදුමිහා’ හි මහු කියන්.

22. යෙන උත්තරකුරු රමමා, මහානොරු සුදුසුනො,
මනුසා තපු ජායන්නි අමමා, අපරිගෙහා.

න නෙ ඩිජ්. පටපන්නි නාපි නීයන්නි නාඩිලා,
අකටයිපාකිම්. සාලි. පරිහූණ්ඩන්නි මානුසා.

අකාණ් අදුෂ්ඨ. සුදිං සුගඟඩ්. තැඹුවුලපෑල්,
තුණ්ධිකිරේ පටිනිශ්නා කනෙනා ඩුණ්ඩුන්නි ගොරනා.

ගාවි. එකබුරු. කනිං අනුයන්නි දිශේදිස්,
පසු. එකබුරු. කනිං අනුයන්නි දිශේදිස්.

ඉහේ වාහනා. කනිං අනුයන්නි දිශේදිස්,
පුරිස වාහනා. කනිං අනුයන්නි දිශේදිස්.

කුමාරී වාහනා. කනිං අනුයන්නි දිශේදිස්,
කුමාර වාහනා. කනිං අනුයන්නි දිශේදිස්.

නෙ යානෙ අකිරුණිනා සඩා දිසා අනුපරියන්නි,
පටිරා කසක රාජීලනා.

හඹියානා. අස්සයානා. දිඛඩ් යානා. උපවිත්තා
පාසාද සිවිකා වෙව මහාරාජසා යසස්සිලනා.

කසක ව නාගරා අපු අනෙකුලිසෙක් සුමාපිනා,
ආචාර්යාවා, කුපිනාවා පරකුසිනාවා නාවපුරියා පරකුසිනාවා.

උත්තාරෙන කපිවෙනා ජනෙනාසමපරෙන ව
නවන්වුනියෙ අමැරදමරවත්තියෙ ආලකමනු නාම රාජධානී,

කුලේරසා බො පන මාරිස මහාරාජසා විසාරු නාම රාජධානී.
කසක, කුලේරෝ මහාරාජ වෙසකවලු'නි පවුලත්.

23. පට්ටිසෙනා පකාසෙන්නි තමෙනාලා තත්ත්වලා තමෙනාත්මි,
සිජී තෙරපි කමෙනාජසි සුරෝ රාරු අරිලවකා තෙම්.

22. යම් දිග්ගාගයෙක ඉනා දැකුම්කළු මහාමලිරු පර්වතය වෙයි ද, එහි සින්කළු වූ උතුරුකුරුව වෙයි. එහි මමනිය නැති, ස්ත්‍රීන් කෙරෙහි පරිපුළු නැති මිනිස්සු උපදින්.

මූෂ දානාත් බිජුවට තො වුපුරත්. නායල්සු ද කෙතට තො පැවුණුවනු ලබන්. ඒ මිනිස්සු තො සානා ලද බිමැ තමන් ම නැඟී පැසුණු හැල් පරිභාග කෙරෙත්.

කුඩා නැති, තොභා නැති, ඇද්ධාවූ, සුවදැනි සහල් සැලියෙක මහා පියැ, එයින් ගෙන බොජුත් වළදත්.

එහි යක්කු එල දෙන එක් කුරෙනි වාහනයක් කොට ගෙන දියාගෙන් දියාවට යෙත්. සිවුපාවකු එක් කුරයක් ඇති වාහනයක් ආකාට ගෙන, දෙයින් දෙසට යෙත්.

ගැනීනි ස්ත්‍රීයක වාහන ආකාට ගෙන දෙයින් දෙස යෙත්. පුරුෂයනු වාහන ආකාට ගෙන දෙයින් දෙස යෙත්.

කුමරියක වාහන ආකාට ගෙන දෙයින් දෙස යෙත්, කුමරු වාහන ආකාට ගෙන, දෙයින් දෙස යෙත්.

එ වෙශ්වාණු රුළු ගේ පරිවාරක යක්ෂයේ එලැඹැ සිල් හස්තියානා ද අක්කානා ද (අනු බහුවිධ) දිව්‍යයානා ද යන එක් යානායන් අරා සිඟු දින් සිසාරා යෙත්. යසේ ඇති ඒ වෙශ්වාණු මහ රුළු ප්‍රායාද ද සිවිලේවල් ද වෙයි.

එ රුළු අභා මෙෂනාවට මවන ලද ආචෘහාවා ය, කුඩානාවා ය, පරුණුසිනාවා ය, නාවපුරියා ය, පරුණුසිතනාවා යැ දි නාගරයේ වෙන්.

එයින් (එ පරුණුසිතනාවා තුවරින්) ඉදුරා උතුරු දිගු කැවිවන්ත නම තුවරෙක් ද. එයින් ඔබිබෙනි ජනෙෂ නම තුවරෙක් ද. අනාත් නාවනාවිය නම තුවරෙක් ද අම්බරඳම්බලියෙක් නම තුවරෙක් ද ආලකම්ඛ නම අනාත් රාජ්‍යාධියෙක් ද ඇති.

23. තිදුකාණනී, කුලේවිර මහ රුළුගේ රජ්‍යනා විසාණු නම. එහයින් කුලේවිර මහ රජ වෙශ්සවිණ යැ දි නම කරනු ලැබයි.

එහි තනෝලා, කන්තලා, කනෝතලා, මිජි, තේජි, කනෝජි, පුර, සුරරාජ, අරිවිජ, තොම්, අරිවිජනොම් යන නම ඇති යක්දවියේ කරණ විමසා පවසන්.

රහදේ'පි තත්‍ය ධර්ම් නාම යගතා මෙසා පවස්සන්නි
වස්සා යගතා පතායන්නි,
සහා පි තත්‍ය හගලවත් නාම යත්‍ය යක්ඛා පැයිරුපායන්නි.

තත්‍ය නිවච්චලා රුක්කා නානාදිජ්‍යගණුතා,
මයුරකාක්කාතිරුදු කොකිලාදිති වගුහි.

ලීවලීවක සැදුන් අඟෝ උබධිවිත්ත්‍යකා,
කුකුන්ත්කා කුලීරකා විනා පොක්ඩිරසාත්කා

සුකසාලිකසඳුන් දූෂ්චරානවකානි ව,
සොහන් සඩ්බිකාලා සා කුලවරනලිනි සද.

ඉගතා සා උත්තරා දිසා ඉති තා ආච්චිත්‍යනි ජගතා,
යා දිසා අඩිපාලෙනි මහාරාජා යසස් සො.

යක්ඛානා ආධිපති කුවේරා ඉති තාමසා,
රමති නවචිත්තෙනි යෙකිනෙහෙව පුරක්ඩගතා.

පුත්‍යාපි තස්ස බහවේ එකනාමා නි මේ සුත්‍ය,
අයිතිං දස එකා ව ඉන්ද්‍යනාමා මහඛලා.

තෙ වාපි බුද්ධිං දිස්වන බුද්ධිං ආදිච්චිත්තුතා.
දුරගතා ව නාමස්සන්නි මහත්තා විතසාරදං,
නමො තෙ පුරිසාර්ජ්‍යං නමො තෙ පුරිසුත්තම

කුසලෙන සමෙකිසි
අමනුසා පි තං වන්දන්නි, සුත්‍ය තොතං අහිත්තුසො
තස්ම, එවිං වශේමගේ.
ජිනා වන්දුථ ගොතමං ජිනා වන්දුම ගොතමං,
විතරාවරණසම්පත්තා බුද්ධිං වන්දුම ගොතමන්නි.

යම් පොකුණෙකින් දිය ඇද ගෙන මෙසයෝ විසින් ද, යම් පොකු-
ණෙකින් වර්ජාවට් පැනිලෙන් ද, එසේ වූ ධරුණි නම් ජලාසයෝ ද,
එහි වෙයි. එහි තෙර යකුන් රස්වී හිඳුනා සගලවන් නම් මුළුවෙක්
වෙයි.

එහි භාත්පසු විවිධ පක්ෂී සමුහයන් ගෙන් පුක්ත වූ, මොරුන් ද
කොස ලිඛිණියන් ද විසින් දුන් නාද ඇති, කොකිලාදින් විසින් වෙනෙහේ
නාදයන් උන්නාදිත වූ, නිති එල දරන වෙක්ෂයෝ වෙත්.

මෙහි ඒ පිළුම වෙනෙහි ‘පිව එවි’ යැයි හඩ නාගන, (පිව එවික නම්)
පක්ෂී කොනෙක් ද, තව උච්චවටිකක නම් පක්ෂීපු ද, වලිකුණුලෝ ද,
රන්වන් කකුරාවට් ද, පොකුබරසකක නම් පක්ෂීපු ද වෙත්.

මෙහි ගිරවුන්ගේ ද සැලලිඩිණියන්ගේ ද හඩ ඇත, දණ්ඩමානවක
නම් පක්ෂීපු ද, මෙහි භැඩිරෙන්, මෙසේ හැම කළුහි ඒ කුවෙරය හේ
පිළුම විල නිරතුරු ගොඩනොයි.

යයස ඇති ඒ කුවෙර මහරජ යම් දිගක් පාලනය කොරේසි ද,
ඊ මෙනැතින් උතුරු දෙස යැයි මහජනයා කියයි.

නම් විසින් කුවෙර යැයි ප්‍රකට, යක්ෂයිපති වූ, ශේ යකුන් විසින්
පෙරවු කරන ලද්දෙන් නැත්තා ගිතයෙන් පින් අලවා වෙශයි.

එහුට එක් නම් ඇති බොහෝ පුතුන් ද වෙතියි මා විසින්
අසන ලදී, ඉන්ද යන නම් ඇති, මහබලුති එහු එක් අනු
දෙනෙකි.

එහු ද පුරුයබන්වූ වූ, ක්ලෙඟනිඹායෙන් පිඩිදුරු, මහත්ත්වපාජත වූ,
පහ වූ බිය ඇති බුදුරජුන් දක, ‘අජානෙය පුරුෂයාණනි, ඔබට නමස්කාර
වේ වා, උත්තම පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා’ යි දුර සිට ම
නමදින්.

‘ඔබ නිපුණ වූ සර්වජනාදනයෙන් මහ රනය දෙස බලනි’යි කියා
අමුනුමායෝ ද ඔබ විදින්. මෙය අප විසින් එක්වන් අසන ලදී.
එ හෙයින්, ‘ගෞතම ජීනයන් වහන්සේ විදිපු ද?’යි මෙසේ අපි (ප්‍රශ්න
කිරීම වශයෙන්) කියමිහ. ‘අප ගෞතම ජීනයන් වහන්සේ විදුමහ.
විදාහවරණසම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේ විදුමහ’ යි
එහු උත්තර දෙන්.

24. 'නිදුකාණන් වහන්ස, මහලුනට ද මෙහෙනාට ද උවසුවනට ද උවැයියනට ද ඉජ්නිය පිණිස යක්ම පිණිස තො වෙහෙයිම පිණිස සැප විහරණ පිණිස වූ ඒ ආච්චාරිය පිරින නම් මෙය ය. නිදුකාණන් වහන්ස, යම් කියි මහණක්වූ හෝ මෙහෙනාක හෝ උවසුවකු හෝ උවැයික විසින් මේ ආච්චාරිය පිරින මතා කොට උගන්නා ලද්දදේ, අර්ථවාරන විසින් පිරිපුන් කොට ප්‍රසුණ කරන ලද්දේ වී නම්, යක්ෂයෙක් හෝ යක්ෂිනියෙක් හෝ යක්ෂපෝතකයෙක් හෝ යක්ෂ පොතිකාවක් හෝ යක්ෂමහාමාත්‍රයෙක් හෝ යක්ෂපාරිප්‍රදායෙක් හෝ යක්ෂපරිවාරකයෙක් හෝ, ගාචිර්වයෙක් හෝ ගාචිර්වයෙක් හෝ ගාචිර්වපරිවාරකයෙක් හෝ, තුමහාස්ධියෙක් හෝ කුමහාස්ධියෙක් හෝ කුමහාණ්ඩ පෝතකයෙක් හෝ කුමහාණ්ඩ පෝතිකාවක් හෝ කුමහාණ්ඩ මහාමාත්‍රයෙක් හෝ කුමහාණ්ඩ පාරිප්‍රදායෙක් හෝ කුමහාණ්ඩ පරිවාරකයෙක් හෝ; නාගයෙක් හෝ නාගිනියෙක් හෝ නාගපෝතකයෙක් හෝ නාග. පෝතිකාවක් හෝ නාග මහාමාත්‍රයෙක් හෝ නාග පාරිප්‍රදායෙක් හෝ නාග පරිවාරකයෙක් හෝ, මෙකී කියි යම් අමතුශ්‍යයෙක් දොහොන් පුද්විෂ්ට වූ සිතැන්තේ, මහණකු හෝ මෙහෙනාක හෝ උවසුවකු හෝ උවැයික හෝ, මේ කිහිවකු යන්නපු අනුව (පසු පසු) යන්නේ ද, සිටියපු වෙතැ සිටින්නේ ද, උන්නපු වෙතැ ඉදුනේ ද, සෞත්ත්වපු වෙතැ හෝන් ද, නිදුකාණන් වහන්ස, ඒ අමතුශ්‍යය මගේ ගමනි හෝ නියමිතමිනි හෝ සත්කාරයෙක් හෝ ගොරවයෙක් හෝ නො ලබන්නේ ය. නිදුකාණන් වහන්ස, ඒ අමතුශ්‍ය තෙමේ මගේ ආකෘතින්ද රාජධානියෙහි වසන ගෙයක් හෝ නාවාතිතක් හෝ නො ලබන්නේ ය; නිදුකාණන් වහන්ස, ඒ අමතුශ්‍ය තෙමේ මගේ යක්ෂ සමාගමයට යන්නට හෝ නො ලබන්නේ ය. වැළැ ද නිදුකාණන් වහන්ස, අමතුශ්‍යයෝ ටිපු ආච්චාරියක් නො කට සැක්කකු ද විවාහයක් නො කටහුක්කකු ද කරන්නාය. තව ද නිදුකාණන් වහන්ස, අමතුශ්‍යයෝ සිස් වූ ලෝහ පාත්‍රයක් යැවිකුරු කොටු ටිපු සිස් ලත්නාය. තව ද නිදුකාණන් වහන්ස, අමතුශ්‍යයෝ ටිපු සිස සත් කඩික් කොට හෝ පළන්නාපු ද වෙත්.

25. සෞද්‍යාලාපි මාරිස රසේෂ්‍යෙ, මාගධස්‍ය විජිතෙන මහාවෛරා තෙනෑව රසේෂ්‍යෙ මාගධස්‍ය ආදියන්ති, නා රසේෂ්‍යෙ මාගධස්‍ය පුරිසකානා ආදියන්ති, නා රසේෂ්‍යෙ මාගධස්‍ය පුරිසකානා පුරිසකානා ආදියන්ති, තෙ බො තෙ මාරිස මහාවෛරා රසේෂ්‍යෙ මාගධස්‍ය අවරුදුධා නාම වූවත්ති, එවමෙවි බො මාරිස සනති හි අමතුස්‍යා වණතා රැඳුධා රහස්‍ය. තෙනෑව මහාරාජානා ආදියන්ති, නා මහාරාජානා පුරිසකානා ආදියන්ති, නා මහාරාජානා පුරිසකානා පුරිසකානා ආදියන්ති, තෙ බො මාරිස අමතුස්‍යා මහාරාජානා අවරුදුධා නාම වූවත්ති.

26. යො හි කොට් මාරිස අමතුස්‍යා යක්කා වා යක්තිනී වා යක්බපාතකො වා යක්බපාත්තිකා වා යක්මහාමතකො වා යක්බපාරි-සජ්‍රා වා යක්බවාරෝ වා, ‘ගන්ධිබෙඩා වා ගන්ධිබි වා, ගන්ධිබපාත-කො වා ගන්ධිබපාත්තිකා වා ගන්ධිබමහාමතකා වා, ගන්ධිබපාරිසජ්‍රා වා ගන්ධිබපවාරෝ වා, කුමුහාණ්ඩා වා, කුමුහාණ්ඩී වා, කුමුහාණ්ඩ්-පාරිසජ්‍රා වා, කුමුහාණ්ඩ්පවාරෝ වා, නාගයා වා, නාගිනී වා නාගපාත-කො වා, නාගපාත්තිකා වා, නාගමහාමතකා වා, නාගපාරිසජ්‍රා වා නාගපවාරෝ, වා. පදුවයිවෙනා හික්වු වා හික්වුනි. වා උපාසක්. වා, උපාසික්. වා, ගව්‍යනා. වා අනුගමවැයා, දීත්. වා, උපත්වෙයා, නියිතනා. වා උපත්විදෙයා, තිප්පනා. වා, උපත්වප්‍රජ්‍යා, ඉමෙස. යක්කාන්-මහායක්කාන්. සෙනාපත්තිනා. මහාසෙනාපත්තිනා. උර්ජාවපෙන්තබඩා. වික්කන්දි-තබඩා. විරවිතත්තිඩා: “අය. යක්කා ගණනාති, අය. යක්කා ආවිසනි, අය. යක්කා හෙයේති, අය. යක්කා විහෙයේති, අය. යක්කා හියති, අය. යක්කා විහිජනි, අය. යක්කා නමුකුත්ති”ති,

25. නිදුකාණන් වහන්ස, තපුරු වූ සතුරු වූ, කළ දැයට වැඩියක් කරන අමුණුජායෝ ඇත. ඔහු සතර වරම මහ රජ දරුවන්ගේ බස නො ම පිළිගනින්. නිදුකාණන් වහන්ස, ඒ අමුණුජායෝ වරම මහ-රජුන් ගේ සතුරෝ නමැ දි කියනු ලබන්. නිදුකාණන් වහන්ස, යමේ මගධාධිපති රජුගේ රටෙහි මහ සෞරජු ඇතේ ද, ඔහු මගධාධිපති රජුපු ගේ වවන නො ම පිළිගනින් ද, මගධාධිපති රජුගේ සෙනොවි-යන්ගේ වවන ද නො ම පිළිගනින් ද, මගධාධිපති රජුගේ සෙනොවි-යන් ගේ මෙහෙකරුවන් ගේ වවන ද නො ම පිළිගනින් ද, නිදුකාණන් වහන්ස, ඒ මහ සෞරජු මගධාධිපති රජභු ගේ සතුරෝ නමැ දි කියනු ලබන් ද, එසේ ම නිදුකාණන් වහන්ස, තපුරු වූ සතුරු වූ, කළ එකට වැඩියක් කරන්නා වූ අමුණුජා මකනොක් වෙන් ම ය. ඔහු වරම මහ රජුන්ගේ බස නො පිළිගනින්. වරම මහ රජුන්ගේ සෙනොවියන් බස ද නො ම පිළිගනින්. වරම මහ රජුන් අයන් සෙනොවියන් ගේ මෙහෙ-කරුවන් බස ද නො පිළිගනින්. නිදුකාණන් වහන්ස, ඒ අමුණුජායෝ වරම මහ රජුන්ගේ සතුරෝ යැ දි කියනු ලබන්.

26. නිදුකාණන් වහන්ස, යකෙක් හෝ යකින්නක් හෝ යක්-දරුවෙක් හෝ යක් දරියක් හෝ යක් දෙවුවෙක් හෝ යක් පිරිසදු වූයෙක් හෝ යක් මෙහෙකරුවෙක් හෝ, ගඟදවුවෙක් හෝ ගඟදවියක් හෝ ගඟදවු දරුවෙක් හෝ ගඟදවු දරියක් හෝ ගඟදවු දෙවුවෙක් හෝ ගඟදවු පිරිසදු වූයෙක් හෝ ගඟදවු මෙහෙකරුවෙක් හෝ, කුම්භාණ්ඩයෙක් හෝ කුම්භාණ්ඩියක් හෝ කුම්භාණ්ඩ දරුවෙක් හෝ කුම්භාණ්ඩ දරියක් හෝ කුම්භාණ්ඩ දෙවුවෙක් හෝ කුම්භාණ්ඩ පාරිප්‍රායක් හෝ කුම්භාණ්ඩ පරිවාරකයෙක් හෝ, නාගයෙක් හෝ නාගිනියක් හෝ නා දරුවෙක් හෝ නා දරියක් හෝ නා දෙවුවෙක් හෝ නා පිරිසදු වූයෙක් හෝ නා මෙහෙකරුවෙක් හෝ, මේ කි කිසි අමුණුජායෝක් දෛනපයන් ප්‍රදේවිජ්ව සිතුන්නේ, මහඟකු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැයියක හෝ මේ කිසිවක්පු යන්නඩු පසු පසු යන්නේ වී නම්, හෝ සිටියනු වෙත සිටින්නේ වී නම් හෝ යුන්නඩු වෙත හෝන්නේ වී නම් හෝ හොන්නඩු වෙත හෝන්නේ වී නම් හෝ, මේ යකුනාට මහ යකුනාට, යක් සෙනොවියනට, යක් මහ-සෙනොවියනට, ‘මේ යක් තෙමේ මා අල්ලා ගනී, මේ යක් තෙමේ මට ආවිජ්ව වෙයි, මේ යක් තෙමේ මා පෙළයි, මේ යක් තෙමේ වෙයෙයින් මා පෙළයි, මේ යක් තෙමේ මට හිංසා කෙරෙයි, මේ යක් තෙමේ වෙයෙයින් මා වෙහෙයි, මේ යක් තෙමේ මට හිංසා කෙරෙයි, මේ යක් තෙමේ මා වෙහෙයි, මේ යක් තෙමේ මා නො මුද (නො අත්හරි), යැ දි දැන්විය යුතු, භඩ නාගා කියැ යුතු, ඔවුන් හා කියැ යුතු.

කතමෙසං යක්ඩානා මහායක්ඩානා සෙනාපත්‍රීනා මහාසෙනාපත්‍රීනා?

27 “ඉනෑදු සොමො වරුණෙනු ව හාරද්වාජා පජාපත්‍රී,
වන්දනා කාමසේසෙවීයා ව කිහිපිසභුට් තිසභුට් ව.

පනාදු ඔපමෙසැසු ව දෙවුපුතො ව මාතලි,
විකාසෙනා ව ගකිලේබා නාලු රාජා ජනෙසහා

සාතාගිරෝ හෙමවතො පුරුණුකො කරනීයා ගුලේ,
සිවෙකා මුවලිනෑදු ව වෙසාමිතො පුගඟිරෝ.

ගොජාලා සුපුරාගධා ව හිරිනෙහති ව මන්දියා
පක්වාලවතේතා ආලුවකා පජ්‍රනො සුමතනා සුමුඛා දිමුලුතා,
මහි මානී වරෝ දිසො අරෝ සෙරිසුකො සහ.’

28. ඉලමසං යක්ඩානා මහායක්ඩානා සෙනාපත්‍රීනා මහාසෙනාපත්‍රීනා.
ලජකාපෙන්තුවේ විකක්නේතුතුවේ විරවීතුතුවේ: අයං යක්ඩා ගණකාත්මි, අයං
යක්ඩා ආවිස්ති, අයං යක්ඩා හෙයේත්, අයං යක්ඩා විහෙයේත්,
අයං යක්ඩා හිංස්ති, අයං යක්ඩා විහිංස්ති, අයං යක්ඩා න මුක්කිත් ති.
අයං බො සා මාරිස ආචාර්යා රක්කා හික්කුනා හිස්කුන්නා. උපාසක්ෂනා.
ලපැයිකානා. ගුනතියා රක්කාය අවිහිංසාය එපුවිහාරායා ති. හනු ව දැනී
මයං මාරිස ගවුම බහුකිවා මයං බහුකරණියා'ති. ‘යසු’ දැනී
තුමෙක මහාරාජානා කාලු. මක්කුදායා'ති.

29. අඟ බො හිස්කිලේ විකකාරෝ මහාරාජානා උවස්‍යාසනා ම. අහිවාදෙන්වා පද්‍යක්වීණ. කක්ෂා තහෙළවනාරධියිංසු. තෙ'පි බො හිස්කිලේ
යක්ඩා උවස්‍යාසනා අපෙපක්වෙව් ම. අහිවාදෙන්වා පද්‍යක්වීණ. කක්ෂා
තහෙළවනාරධියිංසු.

1. ඉනැදු සොම් පුද්‍යී: වරුණ: පුජාපත්‍රී ඇරද්වායා
ග්‍රී යානායි නාද්‍යනා: කාමලුපාදය: සුතිකෙසයා
.....නිත්‍යන්දකා: ඒශ්‍රු ගෙවා මානාපි:
විශ්‍රුදෙනායි ගෙන්දියා: පාරුජා: පිනාරුජා:
භානායිරිර් හෙමවත්: පුජීකා බදිර සොවිධිය:
යොයාල යක්කා ආචාර්යා: පාචාලයාත්: සුමුඛා:
දිසො යක්කා යපිරිත්නා: (ලැඹාවිකාර)

27. (එසේ කියැ යුත්තේ) කවර යකුනට ද? කවර මහ යකුනට ද? කවර යක් සෙනැවියනට ද? කවර මහ යක් සෙනැවියනට ද? යත්:

ඉත්ද ය, සෝම ය, වරුණ ය, හාරධාර ය, ප්‍රජාපති ය, විනෑන ය, කාමග්‍රූහී ය, කිනිස්සු ය, නිස්සු ය, ප්‍රජාද ය, ඔපමඟ්දක්ද ය, දෙවැටි මාතලී ය, විතුසේන ය, ගනධිරව ය, තාල ය, රාජ ය, ජනරූප ය, සාතාගිරී ය, සොමවත ය, පුරුණක ය, කරතිය ය, ගුඩ ය, සිවක ය, මුවලිංජු ය, වියාමිත්‍රා ය, පුළුණුවර ය, ගොපාල ය, සුප්‍රේරාඩ ය, සිරි-නොත්ති ය, මන්දිය ය, පක්‍රාලවණි ය, ආලවක ය, පර්ජනා ය, සුමන ය, සුමුඛ ය, දියුමුඛ ය, මණි ය, මානී ය, වර ය, දීර්ඝ ය, කව ද සෙරිසක ය යන මොවුනට ය.

28. මේ යක්ෂයනට ද මහා යක්ෂයනට ද යක්ෂ සෙනාපතියනට ද මහා යක්ෂ සෙනාපතියනට ද,

‘මේ යක් තෙමේ මා අල්ලා ගනී යැයි, මේ යක් තෙමේ ආවිෂ්ටව වේ යැයි, මේ යක් තෙමේ මා පෙළා යැයි, මේ යක් තෙමේ මා වෙසේසින් පෙළා යැයි, මේ යක් තෙමේ මට හිංසා කෙරේ යැයි, මේ යක් තෙමේ මා වෙහෙසා යැයි, මේ යක් තෙමේ මා තො මුද යැයි දැන්වියැ යුතු, එඩ නාහා කියැ යුතු.

නිදුකාණන් වහන්ස, මේ, මහජුනට මෙහෙණනට උවසුවනට උවැයියනට ගුර්තිය පිණිස, රක වරණ පිණිස, තො වෙහෙසිම පිණිස, පහසු විහරණ පිණිස වූ ආචාර්ය පිරිත ය.

‘නිදුකාණන් වහන්ස, දැන් අපි යමිහ. අපි බොහෝ කෘත්‍ය ඇත්තම්හ, බොහෝ කටයුතු ඇත්තම්හ’ යි වරම රුෂ්පු කිහ.

මහ රුෂ්නි, යම ගමනාකට දැන් කල් වේ යැයි සලකන්නපුද, ඒ ගමනා කරනු ලැබේ වා’ යි මම කිමි.

29. මහජාති, එ කළේ සතර වරම මහ රජරුවෝ යුතාසනෙන් නැඟී මා සාදර වැ වැද, පැදෙකුණු කොට, එහි ම අතුරුදහන් වූහ. ඒ යක්කු ද යුතාසනෙන් නැඟී, ඇතැම කෙනෙක් මා සාදර වැ වැද පැදෙකුණු කොට, එහි ම අතුරුදහන් වූහ. ඇතැම කෙනෙක් මා හා සතුවු වූහ. සතුවට කරුණු වූ, සිතැ රැදුවියැ යුතු වූ කරා නිමවා එහි ම අතුරුදහන් වූහ. ඇතැම කෙනෙක් මා දිසාවට දෙහාක් නමා එහි ම අතුරුදහන් වූහ. ඇතැම කෙනෙක් නම් ගොන් අස්වා එහිම අතුරුදහන් වූහ.

අපෝසකවේට මයා සඳහී සමොදු-සු, සමොදුන්තියා කරා සාරාතියා විතිසාරෙනවා, තැන්ව්තනාරධායි-සු: අපෝසකවේට යෙනාහා මත්තනාක්‍රලිමිතාමෙන් තැන්ව්තනාරධායි-සු: අපෝසකවේට නාමගොත්තා යාවෙන්, තැන්ව්තනාරධායි-සු: අපෝසකවේට තුණුහිඟාතා තැන්ව්තනාරධායි-සු: තුනුහිඟාතා.

30. උගෙන්තාට හික්බවේ ආචාර්යාච්චයා රක්ඛා. පරියාසුරාම ඩික්බවේ ආචාර්යාච්චයා රක්ඛා. දිජරේ හික්බවේ ආචාර්යාච්චයා රක්ඛා. අන්ස-හිතා' හික්බවේ ආචාර්යාච්චයා රක්ඛා හික්බුතා. හික්බුතා. උපාසකානා. උපාධිකානා. ගුත්තියා රක්ඛාය අවිසි-සාය එශ්‍රුවිහාරායා ති.

ඉදම්වාට හගවා. අත්තමනා තෙ හික්බු හගවත්තා භාසිතා. අනින්දුනත්.

ආචාර්යාච්චනා. නිවයීතා. නවම්.

30. මහජෙන්ති, ආචාර්ය පිරින උගනිවූ. මහජෙන්ති, ආචාර්ය පිරින පුදුණු කරවූ. මහජෙන්ති, ආචාර්ය පිරින සිතු දරවූ. මහජෙන්ති, ආචාර්ය පිරින වැඩ ඇසුරු ගකල් වේ. මහජෙන්ති මෙහෙනාට උවිසුවනාට උවිසුයනාට දූප්තිය පිළිස, රකවරණ පිළිස, තොටෙහයිම පිළිස, පහසු විහරණ පිළිස වේ."

භාග්‍යවතුන් වහන්දය මෙය විදු ගෙක. ඒ හික්ජුපු ආරාධිත සිතුත්තාපු භාග්‍යවතුන් වහන්දේගේ ව්‍යවහාර පිළිගත්හ.

නව වනු ආචාර්ය පූත්‍රය නිමිගේය.

10

සංඛිතියිදුන්නා.

1. එව. මෙ සූත්‍ර:

එක. සමය. හගවා මලෙලපු වාරික. වරමානො මහතා හිකු සංඛිතා සහි. පක්ෂමලෝකාහි හිකුසනේහි යෙන ඇවා නාම මලෙනා. නාගර. තධ්‍යසරී. තතු පුද්. හගවා පාවාය. විහරන් ව්‍යුන්දසස කමමාරපුතාසස අමබවනා.

2. තෙන බො පන සමයෙන පාවේයකානා. මලෙනා. උඩිහතක. නාව. සන්නාගාර. ^१ අවිරකාරිත. හොති, අනාරක්ඩ්විත්^२ සමණෙන වා ඕළුසමණෙන වා තෙකනළි වා මනුස්සහුතෙනා. අස්සාපු. බො පාවේයකා මලෙනා: හගවා කිර මලෙලපු වාරික. වරමානො මහතා, හිකුසනේහි සංඛි. පක්ෂමලෝකාහි හිකුසනේහි පාව. අනුයාගෙනා පාවාය. එහරන් ව්‍යුන්දසස කමමාරපුතාසස අමබවනා'ත්. අප බො පාවේයකා මලෙනා යෙන හගවා තෙනුපසඩිකම්පු, උපසඩිකම්නා හගවනා. අහිවාදේකා, එකමනා. නිසිදිංපු. එකමනා. නිසිනා, බො පාවේයකා මලෙනා, හගවනා. එතදෙවාවි. : ඉඩ හනෙන පාවේයකානා. මලෙනා. උඩිහතක. නාව. සන්නාගාර. අවිරකාරිත. හොති අනාරක්ඩ්විත්. සමණෙන වා ඕළුසමණෙන වා තෙකනළි වා මනුස්සහුතෙනා. ත. ව හනෙන හගවා පයිම. පරිභුක්ෂතත්ව. හගවනා, පයිම. පරිභුතා. පවතා පාවේයකා මලෙනා පරිභුක්ෂතසන්නි තදසස පාවේයකානා. මලෙනා. දිසරනා. හිතාය සුඩායා'ත්.

3. අධිවාසේයි හගවා තුණ්සීහාවෙන. අප බො පාවේයකා මලෙනා හගවනා, අධිවාසනා. විදිනා, උවසායාසනා, හගවනා. අසිවාදේනා, පදක්වීණ. කනිවා යෙන සන්නාගාර. තෙනුපසඩිකම්පු. උපසඩිකම්නා, සබඩයන්ටි. ^३ සන්නාගාර. සන්ටිනා ආසනානි පක්ෂදෙපනිවා, උදකමණික. පත්විවිධාපනා, තෙලපැදිප්. ආරෝග්‍යනා, යෙන හගවා, තෙනුපසඩිකම්පු, උපසඩිකම්නා, හගවනා. අසිවාදේනා, එකමනා. අවක්පු.

-
1. උඩිහතක. (P.T.C)
 2. සන්ධියාර. (මරය.), සන්ධියාර. (ස්‍යා, කම්)
 3. අනාරක්ඩ්විත්. (මරය.)
 4. සබඩයන්ටි. සන්ටිනා. (ස්‍යා, කම්)

සඩ්ටිගිනී සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී:

එක් සමයෙක හාගාවලතුන් වහන්සේ පන්සියක් පමණ වූ මහන් හික්ෂු සඩ්ටිගියා හා මල්ල රටෙහි සුරි සරන යේත්, පාවා නම් වූ මල්ල රජුන් ගේ නගරය යම් තැනෙක ද, එයට වැඩ විදුල යේක. එ සමයෙහි හාගාවලතුන් වහන්සේ පාවා තුවර වූන්ද කම්ංරපුත්‍රය ගේ අඩවිතෙහි ටාසය කරන යේක.

2. එ සමයෙහි වූ කළු පාවා තුවර වැඩ මල්ල රජුන් ගේ උබිජතක නම් අඥත් සන්ථාගාරය කරවන ලද තොබෝ කල් ඇත්තේ, මහණක්සු විසින් හෝ බලුණක්සු විසින් හෝ මිනිස් වූ කිසිදු ගොනකු විසින් වාසග්‍රහණ වියයෙන් පරිභෝග තො කරන ලදුයේ වෙයි. පාවා තුවර වැඩ මල්ලයේ ‘හාගාවලතුන් වහන්සේ පන්සියක් පමණ වූ මහන් හික්ෂු සඩ්ටිගියා කැටුව මල්ල රටේ සුරි සරන්නාභු පාවා තුවරට වැඩියාපු, එහි වූන්දකම්ංරපුත්‍රය ගේ අඩ වෙතෙහි විසන යේත් ලද’ යි ඇසුහ. ඉක්කින්-තොත් පාවා තුවර වැඩ මල්ලයේ හාගාවලතුන් වහන්සේ කර එලැකියහ. එලැබූ ඔබ සාදර වැ වැද, පසෙක හිදගත්තාවූ ම පාවා තුවර වැඩ මල්ලයේ, “වහන්ස, මෙහි පාවා තුවර වැඩ මල්ලයේ ගේ උබිජතක නම් අඥත් සන්ථාගාරයෙක් කරවන ලද තොබෝ කල් ඇත්තේ, මහණක්සු විසින් හෝ බලුණක්සු විසින් හෝ වූ කිසිදු මිනිස් වූවක්සු විසින් වාසග්‍රහණ විසින් අපරිභුක්ත වෙයි. වහන්ස, හාගාවලතුන් වහන්සේ එය පළමුවෙන් පරිභෝග කරන යේත් වා. හාගාවලතුන් වහන්සේ විසින් පළමුවෙන් පරිභෝග කරන ලද එය පසු වැ පාවා තුවර වැඩ මල්ලයේ පරිභෝග කරන්නාහ. එය පාවෙයක මල්ලයනට බොහෝ කළක් වැඩ පිණිස, සුව පිණිස වන්තේ යැ”යි හාගාවලතුන් වහන්සේට මේ කරුණ කිහිපයෙක සිදු වේ.

3. හාගාවලතුන් වහන්සේ නිහඩ බැවින් එය ඉවැසු යේක. එ කල්හි පාවෙයක මල්ලයේ හාගාවලතුන් වහන්සේ ඉවැසු නියාව දැන, පුන්ජ-තොත් තැයි හාගාවලතුන් වහන්සේ සාදර වැ වැද පැදකුණු ගොව, සන්ථාගාරයාලාව කර ගියහ. ගොස සන්ථාගාරය සියලු තැන බුමුඛරුනු අත්ත, අසුන් පණවා, දියසැලක් තබා, තොල් පහනක් නාවා, හාගාවලතුන් වහන්සේ කර එලැකියහ. එලැබූ ඔබ සාදර වැ වැද එක් පසෙක සිටියහ.

එකමතකා දේතා ගො ගො පාවෙයාකා මලලා හගවනා. එතද්වාවූ, සබඳසන්ටි. සහිතා හනෙක සන්ඟාරා, ආසනාති පක්‍රැතිතාති: උදකමණිකා පත්‍රිකාවිතෙකා, තෙලපාදිපෙ, ආරෝපිතෙකා. යස්දුති හනෙක හගවා කාලා මක්‍රැති'ති.

4. අප ගො හගවා නිවාසසනා, පතකවිවරම්දය සදයි. හික්වුසබිජන යෙන සන්ඟාරා. තෙනුපසබිජම්. උපසබිජනා පාදද පක්‍රැතාලනා සන්ඟාරා. පවිසිනා, මජ්ඩිල්. එමං. නිස්සාය පුරක්ංහිමුබො නිසිදි. හික්වුසබිජා පි ගො පාදද පක්‍රැතාලනා සන්ඟාරා. පවිසිනා, පවිත්ම. හිතනි. නිස්සාය පුරක්ංහිමුබො නිසිදි හගවනා.යෙවි පුරක්වනා. පාවෙයාකා පි ගො මලලා පාදද පක්‍රැතාලනා සන්ඟාරා. පවිසිනා, පුරක්ම්. හිතනි. නිස්සාය පවිත්මාහිමුබා නිසිදිංසු හගවනා.යෙවි පුරක්වනා. අප ගො හගවා පාවෙයාකා මලලා බහුදාවා, රතනි. ධම්මිය කරාය සන්දස්සනා, සමාදාපනා, සමුනෙකුරෙනා, සම්පාදසනා, උයාගේය; අහික්කනා ගො, වාසේවයා රතනි. යස්දුති තුමෙහ කාලා මක්‍රැතා ති. ‘එව්. හනෙක’ති ගො පාවෙයාකා මලලා හගවනා, පවිසුළුනා, උඩියාසනා, හගවනා. අහිවැද්දනා පදක්විණා කන්, පක්‍රැත්ම්සු.

5. අප ගො හගවා, අව්‍රපක්කනෙහසු පාවෙයාකේසු මලෙසු තුණ්ඩිභාන්. තුණ්ඩිභාන්. හික්වුසබිජ. අනුවිලඹාකේනා, ආයස්ථානා, සාරිපුත්‍ර ආමනෙකයි, ‘විගතරිනාමිදෙශී, ගො, සාරිපුත්‍ර හික්වුසබිජ, පටිභාතු තා. සාරිපුත්‍ර හික්වුනා. දිම් කරා පිවි මේ ආගිලායනි, තමහා. ආයමිසාම්’ති. ‘එව්. හනෙක’ති ගො ආයසා, සාරිපුත්‍රනා, හගවනා, පවිවස්සායි.

අප ගො හගවා වතුගැණුණා. සක්‍රාපනා. පක්‍රැත්පනා දක්විණා පසකන පිහිසෙයා. කමපැයි, පාදද පාදද අවවාධාය සනා, සම්පරානා, උවයානාසක්‍රැයා. මනසි කරිනා,

එක් පසසකු සිටියා වූ ම ඒ පාවෙයක මල්ලයෝ ‘වහන්ස, සන්ථාගාර-ගාලුව හැම තැනාම බුමුතුරුණු අතුරන ලද්දේය, අපුත් පැනවිණ, දියසුලෙක් තැබිණ, තෙල් පහනෙක් නෑවිණ. යම් ගමනාකට හාගාවතුන් වහන්සේ බලාපොරාත්තු වනු සේක් ද, දැන් එයට කල් පැමිණියේ ගැඹි හාගාවතුන් වහන්සේට සැල කළහ.

4. එ කලු හාගාවතුන් වහන්සේ හැද පෙරටවැ පා සිවුරු ගෙන හික්ෂුසඩිසයා කැටුවැ සන්ථාගාරය කරා එලැකි සේක. එලැකි පා දෙවැ සන්ථාගාරයට පිවිසැ, එහි මැද වැඩි නිසා පෙරදිගට මුහුණ ආ වැඩිහුන් සේක. හික්ෂුසඩිසයා ද පා දෙවැ, සන්ථාගාරයට පිවිසැ පැයිම් බිත්තිය නිසා, පැයිම් දිගට මුහුණු ආ, හාගාවතුන් වහන්සේ ම පෙරවු කොට සිදාගත්හ. පාවා තුවය වැසි මල්ලයෝ ද පා දෙවැ සන්ථාගාරයට වැදි, පෙරදිගැ බිත්තියට පිවු දි, පැයිම් දිගට මුහුණු ආ, හාගාවතුන් වහන්සේ ම පෙරවු කොට පුත්හ. එ කල්හි හාගාවතුන් වහන්සේ රු බොහෝ වේලාවක් පාවෙයක මල්ලයනට දහුම් කතායෙන් දෙලෝ වැඩි දක්වා, දක්වා වැඩිහි සින් ගන්වා, එහි ඔවුන් සින් තියුණු කොට, එහි (යහපතැ ඩී) සින් සතුවු කොට, ‘වාශිජ්‍යයෙනි, රාත්‍රිය බොහෝ ඉක්මිණ, සිය ගෙවලට යම් පෙරලා යුමක් කළ යුතු ද, දැන් එයට කල් තියාව දිනිවු’ ගැඹි ඔවුන් තික්මැ යන්නට උදෙස්හි කළ සේක. ‘එසේ ගැ වහන්සේ’ ඩී කියා ම පාවා තුවය වැසි මල්ලයෝ හාගාවතුන් වහන්සේට පිළිවෘත් දී යුතාස්නෙන් නැහි, බඩ සාදර වැ වැදි පැදෙනුණු කොට නික්මැ ගියාය.

5. එ කල්හි හාගාවතුන් වහන්සේ පාවෙයක මල්ලයන් තික්මැගිය තොනේ වේලායෙහි, නිහඩ තිහඩ වැ යුත් බික්සහන දෙස බලා, සැරිසුන් තෙරුන් බණවා, ‘ගාරිපුතුයෙනි, හික්ෂුසඩිස තෙමේ පහ වූ එහාමිද්ධය ඇත්තේ වෙයි, ගාරිපුතුයෙනි, බඩට හික්ෂුන් පිණිස ධෙම් කතාවෙක් වැටුශේ වා (හික්ෂුනට දහමක් දෙසන්නාප), මා පිට රිඳායි එ ගෙයින් මම භෞනෙම්’ ඩී වදු සේක. ‘එසේ ය වහන්සැ’ ඩී කියා ම සැරිසුන් තෙරුවෝ හාගාවතුන් වහන්සේට පිළිවෘත් දැන්හ.

එයින් පසු හාගාවතුන් වහන්සේ සහළ සිවුර සතර පට කොට පණවා (එලා), උන්නසංඛ්‍යා සිත්ති කොට (මෙනෙක් වේලායෙන් නැහි සිවිම් දී ඉටා), දකුණු පය මතැ වම පය මදක් ඉක්මැ තබා දකුණුලයෙන් සිංහගය්‍යාව කළ සේක.

କିନ୍ତୁ ନିର୍ମାଣ କରିବାକୁ

6. තෙන බො පන සමයෙන නිගණකා නාතපුත්‍රත්ව පාවාය අඩුනා කාලකතො භෞති. තස්ස කාලකීරියාය ගිණුවා නිගණකා ගැඹුදිකරාත්‍රාතා¹ හණ්ඩාත්‍රාතා, කළහත්‍රාතා විවාදපත්‍රාතා අභ්‍යන්තරාත්‍රාතා මුබසන්නිසි විතුදත්‍රාතා විහරන්ති: ‘නා න්‍යා ඉම් ධමල් ධමල්විනායා ආරානාසි, අභ්‍යන්තරාතා ඉම් ධමල්විනායා ආරානාමි. ක්‍රි. න්‍යා ඉම් ධමල්විනායා ආරානිස්සාසි? මිව්‍යාපට්ටිපත්‍රාතා ස්ථාම්පි, අභ්‍යන්තරාතා සම්මාපට්ටිපත්‍රාතා සංස්ක්තමෙම් අස්ස්හිතතේ, පුරුර වවනීයා පව්‍යා, අවව්‍ය, පව්‍යා, වවනීයා පුරුර අවව්‍ය, ආව්‍යාන්තතේ විපරාවත්‍රා, ආරෝපිතා තෙ වාදේ, නිශ්චාල්තා ස්ථාම්පි, වර වාද්‍යම්‍යාස්ථාය, නිශ්චාල්යි ව සවේ පහාසි’ති. වැඩා යෙව බො මෙක්ක්ද නිගණකාස්සු නාතපුත්‍රත්වයෙසු අනුවත්තති. යොපි තෙ නිගණකාස්ස නාතපුත්‍රත්වයෙසු සාචකා ගිහි දිදුවත්තා, තෙපි තෙස්ස නිගණකාස්සු නාතපුත්‍රත්වයෙසු නිඩිතකරුපා විරතකරුපා පටිචානරුපා යථා ත්‍රාත්‍රාතා දුරස්ථාතේ ධමල්විනායා දුප්පට්ටිතේ අනියානිකේ අනුපසම-සංවත්තතිකේ අසම්මාසම්බූධිප්‍රවේදිතේ හින්කුප්පාපේ අප්පට්සරුණේ.

7. අප බො ආයස්‍යා සාරීපුතෙකා හිකුවූ ආමතෙකායි: නිගලණයා ආවුරුදා තාතපුතෙකා පාවාය. අවුනා කාලකතා, තසස කාලකිරියා හිතෙකා නිගණයා දෙවැනිකජ්‍යා -පේ- හිතකුදුමප අපටිසරමණ එව්. හෙත. ආවුරුදා හොති දුරක්ඩාතේ ධමලවිනය දුපුහැවිදිතේ අතියානිමක අනුපසමස වත්තනිකේ අසම්මාය මුළුදිපුහැවිදිතේ. අය. බො පන ආවුරුදා අමහාක. හගවතා ධමලා ස්වාක්ඩාතා දුපුහැවිදිතා නියානිකා උපසමස්වත්තනිකා සම්මාය මුළුදිපුහැවිදිතා. තත් සබඩාහ්‍ය සඩායිත්තබඩ. ත විවිධත්තබඩ, යථයිද. මූහුණවරිය. අදිනිය. අසස විරහිතික. තදුය බහුජනතිතාය බහුජනසුබාය ලොකානුකම්පාය අන්වාය හිතාය පුබාය දෙවිමනුසානා. කතමා වාවුරුදා අමහාක. හගවතා ධමලා ස්වාක්ඩාතා දුපුහැවිදිතා, නියානිකා උපසමස්වත්තනිකා සම්මාය මුළුදිපුහැවිදිතා, තත් සබඩාහ්‍ය සඩායිත්තබඩ. ත විවිධත්තබඩ. යථයිද. මූහුණවරිය. අදිනිය. අසස විරහිතික. තදුය බහුජනතිතාය බහුජනසුබාය ලොකානුකම්පාය අන්වාය හිතාය පුබාය දෙවිමනුසානා.

1. දෙවිජක්වකරුනා (සුදා. කම්)

2. සතින්. ගම (මඟස්)

6. එ සමයෙහි පූ කලි නිර්ගුන් උජ්‍යතපුතු පාවා තුවියදී නොබේ කළේ ම කළුරිය කෙලෙළේ වෙයි. ඔහු ගේ මරණයෙන් පසු, යම්සේ නොමතා කොට කියන ලද, නොමතා කොට උගන්වන ලද නොරෝයික නොවූ, කෙලෙසේ නිවිම පිණිස නොපවත්නා, අසම්සුස්සම්බුද්ධයක්හු විසින් ප්‍රකාශිත වූ, බිඳිගිය ස්තූපය ඇති (මලාපු ගාස්තාපු ඇති), ගාස්තෘපු ගේ අභ්‍යවයෙන් පිළිසරණක් තැනි සස්නොක්සි වියැ යුතු ද, එසේ ම නිවිතපු ඒ උජ්‍යතපුතු නිර්ගුන් එයා ගේ මරණයෙන් බිඳිගියාපු, දේ කොටසක් වුවාපු, “තෝ මේ දහම විනය නො දති, මේ දහම විනය දතුයෙම් මම ය, තෝ කිමැ දී මේ දහම විනය දත්නොහි ද? තෝ වැයිදා පිළිපන්නොහි වෙහි, මම මොනොවට පිළිපන්නොම වෙමි, තා බස නො සිලිටි ය, මා බස සිලිටි ය, පළමුවෙන් කියැ යුත්ත තෝ පසු වැ කියෙහි, පසු වැ කියැ යුත්ත පළමුයෙන් කියෙහි, තා පුරුදු පුහුණු කළ දය (මගේ වාදය නිසා) පෙරලි ගියේ ය, මා විසින් තට දෙස් තැහිණ, තෝ නිගත්නා ලද්දෙහි, මා නැඹ දෙයින් මිදෙනු පිණිස (මතුමත් තෙහි කරුණු සොයනුයෙහි ඒ ඒ ගුරුපු කරු) යව, ඉදින් පොහොසත් වෙහි නම් වෙළම හරුව (විසදව) ”දී භටගත් බිබර ඇත්තාපු, උපන් කළහ ඇත්තාපු, විවාදයට බවුවාපු, උනුන් විවන නැමැති සැතින් විදුනාපු වෙසෙන්. නිර්ගුන් උජ්‍යතපුතුයා ගේ අතුවැසි නිවිතපුන් අතුරෙහි උනුන් මරාගැනීමක් මෙන් පවතී. උජ්‍යතපුතු නිර්ගුන් එයා ගේ ග්‍රේන්තවසුදාරී යම් ගාහී ආවක කෙනොක් වෙන් ද, උපන් උජ්‍යතපුතුයා ගේ අතුවැසි නිවිතපුන් කෙරෙහි කළකිරුණු සවහාවය ඇත්තාපු, ආදර රහිත සවහාවය ඇත්තාපු, පළමු උනට දක්වූ සත්කාර ගුරුකාර හැර පසුබා ගිය සවහාවය ඇත්තාපු වෙන්.

7. ඉක්බිනි සැරියුත් තෙරණුවේ හික්ෂාන් අමතා, ‘අවැන්ති, උජ්‍යතපුතු නිර්ගුන් එ පාවා තුවියදී නොබේ කළේ කළුරිය කෙලෙළේ ය, ඔහුගේ කාලත්‍යායෙන් … යම්සේ නොමතා කොට කියන ලද, නොමතා කොට අත්වන ලද, නොරෝයික නොවූ, කෙලෙසේ නිවිම පිණිස නොපවත්නා, අසම්සුස්සම්බුද්ධයක්හු විසින් ප්‍රකාශිත වූ, බිඳිගිය ස්තූපය ඇති, ගාස්තාපු ගේ අභ්‍යවයෙන් පිළිසරණක් තැනි සස්නොක්සි වියැ යුතු ද, එසේ ම නිවිතපු ඒ උජ්‍යතපුතු නිර්ගුන් එයා ගේ මරණයෙන් බිඳිගියාපු උගාටාව-සක් වුවාපු … වෙසෙන්. ඇවැන්ති, එතෙකුද වුවත් අප භාගාවතුන් වහන්සේ විසින් මේ ධේෂ සාඛාජාත ය, මොනොවට වදරන ලද්දේ ය, මොනොවට උගන්වන ලද්දේ ය, නොරෝයික ය, උපගමස-වත්තිනික ය, සම්සුස්සම්බුද්ධප්‍රවේදික ය. එහි පියල්ලන් විසින් ම, යම්සේ ම සස්න බොහෝ කල් පැවැතිය භැංකී වන්නේ ද, බොහෝ කල් සිටින්නොක් වන්නේ ද එසේ සමගු ව ගැයිය යුතු (එක් ම විවන ඇත්තවුන්, අවිරුද්ධ විවන ඇත්තවුන් වියැ යුතු), විවාද නො කළ යුතු. එය බොහෝ ජනයාට වැඩ පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෙවිට අනුකම්පා පිණිස, දෙවි මිනිසනාට ගහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.

එකකා

8. අන්වේ බො ආච්චිසො තෙන හගවතා රාහාතා පස්සනා අරහතා සමාසම්බුද්ධිනා එකා ධමෙමා සමද්ධිභාතො. තන් සබැඩහෙව සඩායිත්තබංන විවිධ්‍යාත්ත, යථිදිං මූණවිරිය අදිනිය අස්ස විරවියින්කං. තදස්ස බහුජනභිතාය බහුජනපුඩාය ලොකානුකම්පාය අභ්‍යාය හිතාය පුඩාය දෙව්මනුස්සනා. කතමේ එකා ධමෙමා? සබැඩ සත්‍ය ආභාරවිතිකා, සබැඩ සත්‍ය සඩාරවිතිකා. අය බො ආච්චිසො තෙන හගවතා රාහාතා පස්සනා සමාසම්බුද්ධිනා එකා ධමෙමා ධමද්ධිභාතො. තන් සබැඩහෙව සඩායිත්තබං විවිධ්‍යාත්ත, යථිදිං මූණවිරිය අදිනිය අස්ස විරවියින්කං, තදස්ස බහුජනභිතාය බහුජනපුඩාය ලොකානුකම්පාය අභ්‍යාය හිතාය පුඩාය දෙව්මනුස්සනා.

දුකා

9. අන්වේ බො ආච්චිසො තෙන හගවතා රාහාතා පස්සනා අරහතා සමාසම්බුද්ධිනා දෙම් ධමමා සමද්ධිභාතා. තන් සබැඩහෙව සඩායිත්තබං-පෙ- අභ්‍යාය හිතාය පුඩාය දෙව්මනුස්සනා.

කහම දෙම්?

තාමස්ව රුපස්ව

අවිජ්‍ය ව හටත්ත්‍යා ව

හවදිවසි ව විහවදිවසි ව

අහිරිකක්ෂා අන්තාත්ත්‍යපරක්ෂා

හිරි ව ඔහුන්‍යස්ව

දෙව්වස්සනා ව පාරමිතතා ව,

සොවවස්සනා ව කළුසාහුම්මනා ව

අාපත්තිකුසලනා ව ආරත්තිවුබඳුන්නාසලනා ව

ඒකකය

8. ඇවැත්ති, අරහත් වූ සම්ස්සම්බුද්ධ වූ දත්තා දක්නා ඒ හාගාච්චාවතුන් වහන්සේ විසින් මොනොවට විදරන ලද එක් දහමෙක් ඇත. එහි සියල්ලන් විසින් ම, යම්සේ මෙ සයේ බොහෝ කල් පැවැතියැ හැකි වන්නේ ද, බොහෝ කල් සිවුනොක් වන්නේ ද, එසේ සමග වැඩිය යුතු. එය බොහෝ දෙනාට වැඩි පිණිස බොහෝ දෙනාට පුවි පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවිමිනිස්නාට යහපත පිණිස, වැඩි පිණිස, පුවි පිණිස වන්නේ ය. ඒ කවර එක් දහමෙක් ද යන්: සියලු සත්වයේ ආහාරයෙන් (ප්‍රත්‍යායයෙන්) සිවුනාසු වෙත්, සියලු සත්වයේ සංස්කාරයෙන් (එලය සකසන දැයින් - ප්‍රත්‍යායයෙන්) සිවුනාසු වෙත්. ඇවැත්ති, මෙය අරහත් වූ සම්ස්සම්බුද්ධ වූ දත්තා දක්නා ඒ හාගාච්චාවතුන් වහන්සේ විසින් මොනොවට විදරන ලද එක් දහම ය. එහි සියල්ලන් විසින් ම, යම්සේ මෙ සයේ බොහෝ කල් පැවැතියැ හැකි වන්නේ ද, බොහෝ කල් සිවුනොක් වන්නේ ද, එසේ සමග වැඩිය යුතු. එය බොහෝ දෙනාට වැඩි පිණිස, බොහෝ දෙනාට පුවි පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවිමිනිස්නාට යහපත පිණිස, වැඩි පිණිස පුවි පිණිස වන්නේ ය.

දික්ය

9. ඇවැත්ති, අරහත් වූ සම්ස්සම්බුද්ධ වූ දත්තා දක්නා ඒ හාගාච්චාවතුන් වහන්සේ විසින් මොනොවට විදරන ලද දහම්සු දෙදෙනොක් ඇත. එහි සියල්ලන් විසින් සමග වැඩිය යුතු. එය... දෙවිමිනිස්නාට යහපත පිණිස, වැඩි පිණිස, පුවි පිණිස වන්නේ ය.

කවර දහම්සු දෙදෙනොක් ද? යන්:

නාමය ද රුපය ද...

අවිද්‍යාව ද භවතාල්සාව ද...

හවඳුෂ්ටිය ද විහවඳුෂ්ටිය ද...

අහිරකය ද අනෙක්තත්පාය ද...

හිරිය ද ඔන්තත්පාය ද...

දුට්ට බව ද පාප මිත්‍රයන් ඇති බව ද...

පුවිව බව ද කලුෂාණ මිත්‍රයන් ඇති බව ද...

අපත්තිකුගලතාව (ඇවැත් දතිම) ද, ආපත්කුස්ථානකුගලතාව ද
(ඇවැතින් තැහි සිවිම දත්තා තුවිණ ද)...

සමාපත්‍රිකාසලතා ව සමාපත්‍රිවිටයානාකාසලතා ව
 ධානුකාසලතා ව මහැසිකාරකාසලතා ව
 ආයතනාකාසලතා ව පටිච්චම්ප්‍රපාදකාසලතා ව
 යානාකාසලතා ව අට්‍යානාකාසලතා ව
 අජ්‍යවක්‍රී උජ්‍යවක්‍රී
 බනත් ව සොරච්චක්‍රී
 සාබල්‍යක්‍රී පටිස්ථ්‍යාරෝ ව
 අවිභිංසා ව සොච්චයක්‍රී
 මුවයිසවක්‍රී අසම්පර්ණක්‍රී
 සත් ව සම්පර්ණක්‍රී
 ඉන්දියෙපු අගුත්‍යාරතා ව හොඳුනා අමතතක්ෂේපිතා ව
 ඉන්දියෙපු අත්‍යාරතා ව හොඳුනා මතකක්ෂේපිතා ව
 පටිසඩානබලක්‍රී හාවනාබලක්‍රී
 සත්බලක්‍රී සමාධිබලක්‍රී
 සමරෝ ව විපස්සනා ව
 සමරත්නීම්කාක්‍රී පශ්චාත්නීම්කාක්‍රී
 පණාහෝ ව අවිශ්චාපෝ ව
 සිල්විපත්නී ව දියිවිපත්නී ව
 සිල්සම්පද ව දියිසම්පද ව
 සිල්විපූද්‍යී ව දියිවිපූද්‍යී ව
 දියිවිපූද්‍යී බො පන යථා දියිවිස්ස ව පධානා සංවිගෝ ව
 සංවිජනීයෙපු යානෙපු සංවිගෝ ව යොනිසො පධානා
 අසනුවෙත්තා ව කුසලෙපු ධීමෙපු අප්‍රවිච්චත්තා ව පධානාක්.
 විජා ව විමුත්තා ව
 බිඟ සැංඛ්‍යා අනුපාදා දැංඛ්‍යා

සමාපන්තිකුගලතාව (සමවතුන් දත්ත) ද, සමාපන්තිකුන්නාගලතාව (සමවත්තෙන් නැඹියීම් දත්තා තුවණ) ද ...

බාතුකුගලතාව (ධාතුන් දත්තා තුවණ) ද, මතස්කාරකුගලතාව (බාතුන් මෙනෙහි කරන්නට දත්තා තුවණ) ද ...

අයතනකුගලතාව (අයතනයන් දත්ත) ද, ප්‍රතිත්‍යසමුත්පාදකුගලතාව (ප්‍රතිත්‍යසමුත්පාදය දත්තා තුවණ) ද ...

සාන්නකුගලතාව (සාන්න දත්තා තුවණ) ද, අසාන්නකුගලතාව (අසාන්න දත්තා තුවණ) ද, ...

සාපු බව ද, ලේඛාව ද ...

ක්ෂාත්තිය ද සෞරත්තය (පිල්වත්බව) ද, ...

සාබල්‍යය (මොලුක් වවන ඇති බව) ද පටිසන්දාරය (පිළිසදා) ද ...

අවිහිංසාව (කරුණුව) ද ඉවි බව (මෙත්තිය) ද ...

නැවුවාවූ පිහි ඇති බව ද තුවණනැති බව ද ...

සිහිය ද තුවණ ද ...

ඉදුරන්ති තොවැසු දෙර ඇති බව ද බොසුනෙහි පමණ තොදත්තා බව ද ...

ඉදුරන්ති වැසු දෙර ඇති බව ද බොසුනෙහි පමණ දත්තා බව ද ...

ප්‍රතිසඩිඛුන බලය (තොතුවෙන් සැලිය තොහැකි තුවණ) ද, හාවනාබලය (බුන් වැඩිමෙහි තහවුරු බව) ද ...

සමානිබලය (තර වැ පිවුනා සිහිය) ද සමාධිබලය (සමාධියෙහි තහවුරු බව) ද ...

ගලරිය ද විදියිනාව ද ...

ගමරනිම්තය ද ප්‍රග්‍රහනිම්තය ද ..

ප්‍රග්‍රහය (විරයය) ද අවික්ෂේපය (උක්ජබව) ද ...

ශිල්විපත්තිය (ශිල්වි බව) ද ඇෂ්ටරිවිපත්තිය (ලිස්ට්වි) ද ...

ශිල්සම්පත්තිය (ශිල්ස්වරය) ද ඇෂ්ටරිසම්පත්තිය (ඇත්තාය) ද ...

ශිල්විසුද්ධිය ද ඇෂ්ටරිවිසුද්ධිය ද ...

ඇෂ්ටරිවිසුද්ධිය (ඇත්තාදිනාය) ද ඇෂ්ටරිවිසුද්ධිය හා එක්වැ යෝජන විරයය ද ...

සංවිගය (ඡාතිජරාදී සංවිගවස්තුන් යය වියයෙන් යයරානාක වියයෙන් දක්නා තුවණ) ද සංවිග කටයුතු කරුණෙහි සංවිගයට පත්තු යේ උපාය (විරයය) ද ...

කුසලදහම් අත්තාත්තිකර බව ද ප්‍රධන් විරයයෙහි තොපසුබස්තා බව ද ...

විද්‍යාව (පූර්වීවාසානුස්මානිජනාදී තුන්විද්‍යා) ද විවික්තිය (තීවරණ යන් ගෙන් හා මිදීම) ද ...

ක්ෂායයෙහි තුවණ (මාගිජනාය) ද අනුත්පාදයෙහි තුවණ (එලජනාය) ද යනා මොසු ය.

ඉමේ බො ආච්චා තෙන හගවතා රාත්‍රාතා පස්සතා අරහතා සමාසම්බුද්ධීන දෝ ධම්මා සමද්ධිතානා. තත් සැකේහෙව සඩිකායිත බව. -පෙ- අන්‍යාය හිතාය පූජාය දෙවමනුසානා.

නිකා.

10. අන් බො ආච්චා තෙන හගවතා රාත්‍රාතා පස්සතා අරහතා සමාසම්බුද්ධීන තයා ධම්මා සමද්ධිතානා. තත් සැකේහෙව සඩිකායිත බව. -පෙ- අන්‍යාය හිතාය පූජාය දෙවමනුසානා.

කතමේ තයා?

නිශි අකුසල්වීලානි: ලොහා අකුසල්වීලා, දෙසා අකුසල්වීලා, මොහා අකුසල්වීලා.

නිශි කුසල්වීලානි: අලොහා කුසල්වීලා, අදෙසා කුසල්වීලා, අමොහා කුසල්වීලා.

නිශි දුව්විරිතානි: කායුදුව්විරිතා, ව්‍යුද්විරිතා, මනාදුව්විරිතා.

නිශි පූව්විතානි: කායුපූව්විතා, ව්‍යුපූව්විතා, මනාපූව්විතා.

තයා අකුසල්වීතකකා: කාමලිතකකා, බ්‍යාපාද්විතකකා, විහිංසා-විතකකා.

තයා කුසල්වීතකකා: තොකිමල්වීතකකා, අඩ්‍යාපාද්විතකකා, අවිහිංසාවිතකකා.

තයා අකුසලස්කප්පා: කාමස්කප්පා, බ්‍යාපාද්ස්කප්පා, විහිංසා-ස්කප්පා.

තයා කුසලස්කප්පා: තොකිමලස්කප්පා, අඩ්‍යාපාද්ස්කප්පා, අවිහිංසාස්කප්පා.

නිශේෂ අකුසලස්ස්ජ්ජා: කාමස්ස්ජ්ජා, බ්‍යාපාද්ස්ස්ජ්ජා, විහිංසාස්ස්ජ්ජා.

නිශේෂ කුසලස්ස්ජ්ජා: තොකිමලස්ස්ජ්ජා, අඩ්‍යාපාද්ස්ස්ජ්ජා, අවිහිංසා-ස්ස්ජ්ජා.

නිශේෂ අකුසලධිභාෂය: කාමධානු, බ්‍යාපාද්ධානු, විහිංසාධානු,

නිශේෂ කුසලධිභාෂය: තොකිමලධානු, අඩ්‍යාපාද්ධානු, අවිහිංසාධානු

අපරා පි නිශේෂ දානුජය: කාමධානු, රුපධානු, අරුපධානු.

අපරා පි නිශේෂ දානුජය: රුපධානු, අරුපධානු, නිරෝධධානු.

අපරා පි නිශේෂ දානුජය: හිතධානු, මණ්ඩිලධානු, පණ්ඩධානු.

නිශේෂ නෑණා: කාමත්ත්‍රණා, හටත්ත්‍රණා, විහ්වත්ත්‍රණා.

අඩවින්නි, මොඟ දත්තා දක්නා අර්හත් සම්බ්ධමලුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදුරන ලද ආකා ධ්‍යෑලියෝ ය. එහි ... දෙවිමිනිස්නාට යහපත පිණිස වැඩි පිණිස සුව පිණිස පියල්ලන් විසින් ම සමග වැශැයිය යුතු, විවාද නො කටයුතු.

ශ්‍රීකාය

10. අඩවින්නි, දත්තා දක්නා අර්හත් සම්බ්ධමලුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදුරන ලද තුන් ධ්‍යෑලි කොනොක් ඇත. එහි ... දෙවිමිනිස්නාට යහපත පිණිස වැඩි පිණිස සුව පිණිස පියල්ලන් විසින් ම සමග වැශැයිය යුතු විවාද නො කටයුතු.

කවර දාම්පු තියෙනොක් ද යන්:

අකුසල්මුල් තුනොක: ලෝහය අකුසල් මුලෙක, ද්වෙශය අකුසල් මුලෙක, මෝහය අකුසල් මුලෙක...

කුසල්මුල් තුනොක: අලෝහය කුසල් මුලෙක, අද්වේෂ ය කුසල් මුලෙක, අමෝහය කුසල් මුලෙක...

දුපිරින් තුනොක: කායදුණ්වින ය, විශුදුණ්වින ය, මනෙදුණ්වින ය...

සුපිරින් තුනොක: කායසුවින ය, විශ්සුපුවින ය, මනස්සුවින ය ...

අකුශලවිතරක තුනොක: කාමලිතරක, විශ්‍යාපාද්‍යිතරක, විහිංසා-විතරක ...

කුගලවිතරක තුනොක: ගෙන්කාම්බාවිතරක, අව්‍යාපාද්‍යිතරක, අවි-හිංසාවිතරක ...

කුගල සංකල්ප තුනොක: ගෙන්කාම්බාසංකල්පය, අව්‍යාපාද්-සංකල්පය, අවිහිංසා සාකල්පය ...

අකුශල සංඛ්‍ය තුනොක: කාමසංඛ්‍ය, විශ්‍යාපාදසංඛ්‍ය, විහිංසාසංඛ්‍ය ...

කුගලසංඛ්‍ය තුනොක: ගෙන්කාම්බාසංඛ්‍ය, අව්‍යාපාදසංඛ්‍ය, අවිහිංසාසංඛ්‍ය ...

අකුශලබාතු තුනොක: කාම බාතු, විශ්‍යාපාද බාතු, විහිංසා බාතු ...

කුගල බාතු තුනොක: ගෙන්කාම්බා බාතු, අව්‍යාපාද බාතු. අවිහිංසා බාතු ...

අන්‍ය ද බාතු තුනොක: කාම බාතු, රුප බාතු, අරුප බාතු ...

අන්‍ය ද බාතු තුනොක: රුප බාතු, අරුප බාතු, නිරෝධ බාතු ...

අන්‍ය ද බාතු තුනොක: හින බාතු, මධ්‍යම බාතු, ප්‍ර්‍රේන බාතු ...

තෘප්ත්‍යා තුනොක: කාමතෘප්ත්‍යා, හවත්තෘප්ත්‍යා, විහවතෘප්ත්‍යා ...

අපරාධ තීසෙනු, තත්ත්වය: කාමතිත්තකා, රුපතිත්තකා, අරුපතිත්තකා.

අපරා පි සියසා, තණකා: රුපතන්කා, අරුපතන්කා, නිරෝධිතන්කා.

නීති සංයාරත්නාත්මක සකකායදීවධි, විවිධිව්‍යා, සිලෙඛතපරාමාසේ.

କଣ୍ଠେ, ଆସିବା: କାମାଜାଗରୀ, ଖଲାଜାଗରୀ, ଅନ୍ତିର୍ଦ୍ଦୂଷାଯାଗରୀ.

ନିର୍ଣ୍ଣୟ ହାତୀ: କାମଣଦେଵୀ, ରୂପଣଦେଵୀ, ଅରୂପଣଦେଵୀ.

ନୀତିଜ୍ଞ, ଲେଖକ: କୁମେଶନା, ହରିଷନା, ପ୍ରକଳ୍ପିତରିଯେଜନା.

නිසෙක, විධා: සේයෝජ් හමස්ති නි විධා, සඳීසෙ, හමස්තිනි විධා, සිලො, හමස්තිනි විධා.

බඳයා අදාළා: අන්තිතො, අදාළා, අනාගමනා, අදාළා, පවතුපෙනෙනා, අදාළා.

කළයා අනුතා: සකකාලයා අනෙනු, සකකායසම්බුද්ධයා අනෙනා,
සකකායතිරෝධා අනුතා.

କିମ୍ବା, ଲେଖନା: ପ୍ରତିକାଳୀନ ଦ୍ୱାରା ଲେଖନା, ଅଧ୍ୟକ୍ଷିତ ମାତ୍ରରେ ଲେଖନା.

න්‍යෑයෙහි දැක්වනු: දුකුලදුකුවනා, සම්බාදුකුවනා, විපරීණුමදුකුවනා.

කොළඹ රාසි: මිල්ටන්හැනියතො රාසි, සම්මතන්හැනියතො රාසි, අනියතො රාසි.

କିମ୍ବେ, କବିତା:¹ ଅନୀତା ଲା ଅଧିକାରୀ ଆରଣ୍ୟ କବିତା ଲିଖିତତ୍ତ୍ଵରେ
ନାଦିମୁଲାଳିତା ନ ଉପରେଇଦିନି, ଅନୀତା ଲା ଅଧିକାରୀ ଆରଣ୍ୟ କବିତା
ଲିଖିତତ୍ତ୍ଵରେ ନାଦିମୁଲାଳିତା ନ ଉପରେଇଦିନି, ଲକ୍ଷରଣ ଲା ପାଶ୍ଚାତ୍ୟନ୍ତମା ଅଧିକାରୀ
ଆରଣ୍ୟ କବିତା ଲିଖିତତ୍ତ୍ଵରେ ନାଦିମୁଲାଳିତା ନ ଉପରେଇଦିନି.

නිකී තරාගතස්ස අරකෙබයානි: පරිපුදුවිකායසමාචාරෝ ආච්චේ, තරාගතො, නැත් තරාගතස්ස කායදුව්විටිත. ය. තරාගතො රසෙකබයා මා මේ ඉදෂ පරෝ අක්ෂූදුයිනි; පරිපුදුවිටිසමාචාරෝ ආච්චේ, තරාගතො, නැත් තරාගතස්ස විවිධ්විටිත. ය. තරාගතො රසෙකබයා ‘මා මේ ඉදෂ පරෝ අක්ෂූදුයිනි; පරිපුදුවිමනෙසමාචාරෝ ආච්චේ, තරාගතො, නැත් තරාගතස්ස මනෙකුව්විටිත. ය. තරාගතො රසෙකබයා මා මේ ඉදෂ පරෝ අක්ෂූදුයිනි.

1. සාමාන්‍ය ප්‍රංශ (ලේඛන)

අනු ද තාජ්ණ තුනෙක: කාමත්‍යාජ්ණා, රුපත්‍යාජ්ණා, අරුපත්‍යාජ්ණා...

අනු ද තාජ්ණ තුනෙක: රුපත්‍යාජ්ණා, අරුපත්‍යාජ්ණා, නිරෝධ-තාජ්ණා ...

සංයෝජන තුනෙක: සත්කායදාජ්වි, විවිකින්සා, ශිලුවිතපරාමර්ශ ...

ආපුව තුනෙක: කාමාපුව, හවාපුව, අව්ද්‍යාපුව ...

හව තුනෙක: කාමහව, රුපහව, අරුපහව ...

එෂණ තුනෙක. කාම එෂණා, හව එෂණා, මූහ්මලවරයා එෂණා ...

විධා (මාන) තුනෙක. මම උතුම් වෙළි යි විධාවෙක, මම සමාන-ඡයම් යි විධාවෙක, මම හිනයෙම් යි විධාවෙක ...

අඩව (කාල) තුනෙක: අතිත කාලය, අනාගත කාලය, වර්තමාන කාලය ...

අන්ත තුනෙක: සත්කායය (පාවිස්කන්ධය) එක් අන්තයෙක, සත්කායයමුදයය (පුරිම තාජ්ණාවය), සත්කාය නිරෝධය (නිවිත හා මග) ...

වෙදනා තුනෙක. සුබවෙදනා ය, දුෂ්බවෙදනා ය, අදුෂ්බඅසුබවෙදනා ය ...

දුෂ්බතා තුනෙක: දුෂ්බදුෂ්බතා (දුක් වෙදනා) ය, සංස්කාරදුෂ්බතා ය (අදුෂ්බඅසුබවෙදනා ය), විපරිණාමදුෂ්බතා ය (සුබවෙදනා ය) ...

රාශි තුනෙක: මිල්‍යාන්වනියන රාශිය (නියත මිසදිට හා ආනන්තරය-කරම), සම්ස්ක්න්වනියන රාශිය (හතර ආරයමාරුය), අනියත රාශිය (අවශේෂ ධර්ම) ...

කාචික්ෂා (සැක) තුනෙක: අතිත කාලය ඇරැකැ සැක කරසි, හිඟවය කට නොහැකි ව වෙහෙසේයි, ඇලෙනු නොහැකි වෙයි; නො පැහැදේයි, අනාගත කාලය ඇරැකැ හෝ සැක කරසි, නිජවය කට නො හැකි වැ වෙහෙසේයි, ඇලෙනු නො හැකි වෙයි; දැන් වර්තමාන කාලය ඇරැකැ හෝ සැක කෙරෙයි, නිජවය කට නො හැකි වැ වෙසේයි, ඇලෙනු නොහැකි වෙයි, නො පැහැදේයි.

තරාගතයන් වහන්සේගේ තොරක්කැ පුතු තැන් තුනෙකි: ඇවිත්ති, තරාගතයන් වහන්සේ පිරිසිදු කායසමාවාර ඇති සේක. මගේ මේ ක්‍රියාව මෙරමා, නාහමක් දීනි වා යි යි තරාගතයන් වහන්සේ යමක් රක්නාසේක් ද (තරාගතයන් වහන්සේ විසින් රක්කැ පුතු ද), එසේ වූ තරාගතයන් වහන්සේගේ කායදුණ්විතයෙක් නැත. තරාගතයන් වහන්සේ පිරිසිදු වාක්සමාවාර ඇති සේක. මෙය මෙරමා, නො දීනි වා යි යි යමක් තරාගතයන් වහන්සේ රක්නා සේක් ද (රක්ක පුතු ද) එසේ වූ තරාගත-යන් වහන්සේගේ වාය් දුණ්විතයෙක් නැත, තරාගතයන් වහන්සේ පිරිසිදු වාක්සමාවාර ඇති සේක. මෙය මෙරමා, නො දීනි වා යි යි යමක් තරාගතයන් වහන්සේ රක්නා සේක් ද (රක්ක පුතු ද) එසේ වූ තරාගත-යන් වහන්සේගේ මෙනාදුණ්විතයෙක් නැත.

තයා කිසුවනා: රාගෝ කිසුවනා, දේසා කිසුවනා, මොහා කිසුවනා.

තයා අයි: රාගණි, දේසණි, මොහණි.

අපර පි තයා අයි: ආපුනොයායි, ගහපතයි, දක්මාණයායි.

න්වීධිනා රුපසඩිහො: සතිදස්සනාසපපටිස. රුප., අනිදසනා-සපපටිස. රුප.¹, අනිදසනාදාපපටිස. රුප.

තයා සඩාරා: පුණුජුහිස බිංරා, අපුණුජුහිස බිංරා, අාන්තාජ්‍යා-හිස බිංරා.

තයා පුහාලා: සෞදෙසා පුහාලා, අෞදෙසා පුහාලා, නොවසෙසා නාසෙසා පුහාලා.

තයා එරරා: ජාතිඑරරා, ධමමෑරරා, සමනිඑරරා.²

හිණ පුණුජුකිරියවතුනි: දත්මය. පුණුජුකිරියවතු, පිලමය. පුණුජුකිරියවතු, භාවනාමය. පුණුජුකිරියවතු.

හිණ ටොද්‍යාවතුනි: දියේනා, පුතෙනා, පරිසංකාය.

හිසා කාමූපපතකියා³: සන්නාවූසා, සත්තා පවතුපවිතකාමා. තෙ පවතුපවිතකාමූ කාමෙපු වස. වතෙනත්ති සෙයාලාපි මතුසා, එකවේ ව දෙවා, එකවේ ව විනිපාතිකා. අය. පයෙම, කාමූපපතකි. සන්නාවූසා සත්තා නිමිත්තකාමා. තෙ නිමිත්තකා නිමිත්තවා, කාමෙපු වස. වතෙනත්ති සෙයාලාපි දෙවා, නිමෙනාරනි. අය. දුනියා කාමූපපතකි. සන්නාවූසා සත්තා පරනිමිතකාමා. තෙ පරනිමිතකාමූ කාමෙපු වස. වතෙනත්ති, සෙයාලාපි දෙවා, පරනිමිතවසවත්ති. අය. තතියා කාමූපපතකි.

1. අනිදසනාපපටිසරුප. (සාම., කම්)

2. සමුද්‍රිවේරරා (මැස.)

3. සාමූහාන්තියා (PTI), සාම., කම්)

කිස්වන (සහයන් බදනා පරිබාධ) තුනෙකි: රාගය කිස්නයෙකි (පරිබාධයෙකි), ද්වේෂය කිස්වනයෙකි (පරිබාධයෙකි), මෝහය කිස්වනයෙකි (පරිබාධයෙකි).

අණ්නි (හිනි) තුනෙක: රාග හින්න ය, ද්වේෂ හින්න ය, මෝහ හින්න ය.

තව ද අණ්නි තුනෙක: ආපුනොයාග්නිය (මාපිය නැමැති හින්න ය), ගෘහපත්‍යග්නිය (ගෙහිලියා නැමැති හින්න ය), දක්ෂිණොයාග්නිය (හික්ෂුසංඛිස නැමැති හින්න ය).

තුන් කොටසකින් රුපසංඛ්‍යය (රුපයන් ගණන් ගැන්ම)වේ: නිදරුණන (වක්ෂුර්විඳුන) සහිත ප්‍රතිස (ඇසට ගෞදුරු විම් වශයෙන් හැඳිම්) සහිත රුපයෙක (රුපායතනාය ය), නිදරුණන (වක්ෂුර්විඳුන) තොමැති ප්‍රතිස (ගෞදාදීයේ හැඳිම්) සහිත රුපයෙක (වක්ෂුරායතනාදී තව ආයතන ය), නිදරුණන (වක්ෂුර්විඳුන) නැති, ප්‍රතිස (හැඳිම්) නැති රුපයෙක (ගුක්ෂේමරුප ය).

සංස්කාර තුනෙක: පුරුණුහිස-සංස්කාරය (කාමාවවර රුපාවවර කුගල වෙතනා ය), අපුරුණුහිස-සංස්කාරය (අකුගල වෙතනා), ආනොක්ෂාණී සංස්කාරය (අරුපාවවර කුගල වෙතනා ය).

පුද්ගලයෝ නි දෙනෙක: ගෙක්ෂ පුද්ගලයා ය, අමෙක්ෂ පුද්ගලයා ය, තෙනවිගෙක්ෂ නාගෙක්ෂ පුද්ගලයා ය.

ස්ථාවර නි දෙනෙකි: රාත්‍රිස්ථාවරය (මහලුහිස ය), ධර්මස්ථාවරය (මෙරකරණිය ධර්ම වූ සිල්වත්ත්බව ආදි සතර ධර්මයෙන් පුක්ත පැවිද්ද ය), සම්මති ස්ථාවරය (නම්ත් පමණක ස්ථාවර පැවිරි වූයේ ය).

පුරුණුත්‍රියාවස්තු (පුරුණුත්‍රියා වූ ද ඒ ඒ ආනිසංස්යන වස්තු කාරණ වූ ද දී) තුනෙක: ද්‍රාමය පුරුණුත්‍රියාවස්තුව, ශිල්මය පුරුණුත්‍රියාවස්තුව හාවනාමය පුරුණුත්‍රියා වස්තුව:

වොදනාවස්තු (වොදනාවනාට කරුණුවූ දී තුනෙක: දැකීමෙන් වොදනා කොරෝනි, ඇසීමෙන් වොදනා ලකරෝනි, සැකු කිරීමෙන් වෝදනා කොරෝනි.

කාලෝපපතනි (කම් සුව විදුලි) තුනෙක: ඇවැත්ති එලැඩි සිටි කාම ඇති (නිබද්වී පැවැති කාමවස්තු ඇති) සත්ව කෙනෙක් ඇත. මිනිස්සූ ද ඇතැම දෙවියෝ ද (යාමාදි සතර දෙවිලෝ වැස්සෝ ද) ඇතැම විනිපාතිකයෝ ද (නිරිසතුන් හැර සෙසු ආපායිකයෝ ද) යන ඒ සත්වයෝ එලඩි සිටි කාමවස්තුන්හි සිය වශය (කැමැති සේ පවත්නා බව) පවත්වන්. මේ පළමු කාලෝපපතනිය ය. ඇවැත්ති, මධ්‍යගන්නා ලද කාමවස්තු ඇති සත්ව කෙනෙක් ඇත. ඔහු නිර්මාණරති දෙවියෝ යම් සේ ද එසේ ම නිර්මිත කොට කොට ගෙන කාමවස්තුන්හි වශය පවත්වන්. මේ දෙවිනි කාලෝපපතනිය ය. ඇවැත්ති, මෙරමා විසින් මවන ලද කාමවස්තුන් පරිගෙශාග කරන සත්ව කෙනෙක් ඇත. ඔහු පරනිර්මිත වශවරත්ති දෙවියෝ යම්සේ ද එසේ අනුන් විසින් නිර්මිත කරන ලද කාමවස්තුන්හි වශය පවත්වන්. මේ තෙවෙනි කාලෝපපතනිය ය.

නියෝග සූඩුපපත්තියේ¹ සනනාවීසො සහා උප්පාද්‍යන්, උප්පාද්‍යන් සූඩු විහරණයි, සෞයාරාපි දෙවා මූලකාධිකා. අයා පාඨමා සූඩුපපත්ති සනනාවීසො සහා සූඩු බෙන අභිසක්‍රාන්තා පරිසක්‍රාන්තා පරිපූරා පරිපූරාවා. තෙ කළු කරහලි ලදනා ලදනෙන්ත් අභා සූඩු අභා සූඩු ත්‍රිත්ත්, සෞයාරාපි දෙවා ආහසකරා. අයා දුතියා සූඩුපපත්ති. සනනාවීසො සහා සූඩු බෙන අභිසක්‍රාන්තා පරිසක්‍රාන්තා පරිපූරා පරිපූරාවා, තෙ සහා යෙටි තුෂිතා සූඩු පටිසංවේද්‍යන්, සෞයාරාපි දෙවා සූඩුකිණුනා. අයා තතියා සූඩුපපත්ති.

නියෝග පක්දුණා: සෞයා පක්දුණා, අසෞයා පක්දුණා, නොව්සෞයා නාසේයා පක්දුණා.

අපරා ප නියෝග පක්දුණා: විනාමයා පක්දුණා, සූත්‍රමයා පක්දුණා, භාවනාමයා පක්දුණා.

ඡීණාවුදානි: සූත්‍රාවුදා, පටිවෙකාවුදා, පක්දුවුදා.

නිශිල්න්දියානි: අතාක්ශීතක්ෂාසාමීන්දියා, අක්ෂීන්දියා. අක්ශීන්දා-විජ්ඝීයා.

ඡීණි වක්‍රිනි: මංසවක්‍රි, දිඛවක්‍රි, පක්දුවක්‍රි.

නියෝග පිකබා: අධිසිලයිකබා, අධිවිනායිකබා, අධිපස්ථියිකබා.

නියෝග භාවනා: කායගාවනා, වින්නහාවනා, පක්දුණාහාවනා.

ඡීණි අනුතාතරියානි: දසකනානුතකරියා, පටිපදනුතකරියා, විමුත්‍යනු-තකරියා.

තයෝ සමාධි: සවිතක්කසවිවාරෝ සමාධි, අවිතක්කවිවාරමණෝ සමාධි, අවිතක්කඅවිවාරෝ සමාධි.

අපරා ප තයෝ සමාධි: සූඩුණාතො සමාධි, අනිමිතො සමාධි, අපෘණිමිතො සමාධි.

1. සූඩුපපත්තියා (PDS, සංඟ, කම්)

සුබෝපපත්ති (සුව ලැබේම) තුනෙක: ඇවැන්ති, බුහුමකාධික දෙවියේ යම් සේ ද, එසේ උපදිව උපදිව, පළමු දහන් සුව විදුනා සත් කෙනෙක් ඇත. මේ පළමු සුව ලැබේම ය. ඇවැන්ති, ආහාස්චිවර දෙවියේ යම් සේ ද, එසේ (දෙවිනි දහන්) සුවයෙන් තෙමුණු, හැම ලෙසින් ම තෙමුණු, පිරුණු, පැනිරිගත් සත් කෙනෙක් ඇත. ඔහු කිසි විටෙක 'අහෝ සුවයෙකා! අහෝ සුවයෙකැ!' යි උදන් අනත්. මේ දෙවිනි සුබාපපත්තිය ය. ඇවැන්ති, ගුහකෘත්සනාක දෙවියේ යම් සේ ද, එසේ (තෙවිනි දහන්) සුවයෙන් තෙමුණු, හැම ලෙසින් තෙමුණු, පිරුණු, පැනිරිගත් සත් කෙනෙක් ඇත. ඔහු (තමන් ලන් දහන් සුවන්) සතුවූ වුවාහු, ගාන්ත (ප්‍රශ්නිත) වූ ම සින් සුවය විදින්. මේ තෙවිනි සුවලැබේම ය.

ප්‍රජා තුනෙක: ගෙක්ෂ ප්‍රජා ය (සේවාන් ආදී සත් ආරය ප්‍රජා ය,) අගෙක්ෂ ප්‍රජා ය (රහන් පල තුවානු ය), තෙවිගෙක්ෂ නාගෙක්ෂ ප්‍රජා ය (මාර්ගල්ප්‍රජායෙන් අනා වූ සියලු ලොවී තුවානු ය).

තව ද ප්‍රජා තුනෙක: වින්තාමය ප්‍රජාව, ගැනීමය ප්‍රජාව, හාවනාමය ප්‍රජාව.

ආපුඩ තුනෙක: ගැනීමය ප්‍රජාය, ප්‍රවිචකාපුඩය, ප්‍රජාපුඩය.

ඉන්දිය: තුනෙක: අන්දිස්ත්‍රිය ස්ංස්කෘතිය මූලිකින්දියය (සේවාන් මග තුවානු), අන්දිස්කින්දිය ය (සේවාන් පලය පටන් කොට ඉදිරි සත්ත්වී තුවානු), අන්දිතාවින්දිය ය (රහන් පල තුවානු).

ඇෂ්ඨ තුනෙක: මසැය, දිවැය, පැණැය.

ශික්ෂා තුනෙක: අධිකිලකික්ෂාව, අධිවිත්තකික්ෂාව, අධිප්‍රජාකික්ෂාව.

හාවනා තුනෙක: කායාවනාව (රහන්හුගේ පස් දෙර), වින්තාහාවනාව (අව සමවත්), ප්‍රජාහාවනාව (රහන් පල තුවානු)

අනුත්තරිය තුනෙක: දස්සනානුත්තරියය (ලතුම් ම දක් ම විදරෙනාව) පටිපදනුත්තරිය ය (ලතුම් ම පිළිපදිම=ආරයමාරු ය), විමුත්තානුත්තරිය ය (ලතුම් ම මිදිම=ආරයලුය).

සමාධි තුනෙක: සවිතරක සවිවාර සමාධිය, අවිතරක විවාරමාත්‍ර සමාධිය, අවිතරක අවිවාර සමාධිය.

අනා ද සමාධි තුනෙක: ගුන්තාසමාධිය, අනිමින්ත සමාධිය, අප්‍රශ්නිත සමාධිය.

දිස්නිකාය පාරීකවගෙයා

සඩිගින් සුතා

නීලි සොවේයානි: කායසොවේයාන් ව්‍යෝගීයාන් මත්‍යා-
සොවේයාන්.

නීලි මොනොයානි: කායමොනොයාන් ව්‍යෝගීයාන් මත්‍යා-
මොනොයාන්.

නීලි කොසලානි: ආයකොසලාන් අපායකොසලාන් උපාය-
කොසලාන්.

තයා මද; ආරෝග්‍යමද යොඩනමද එවිතමද.

නීලි ආධිපත්‍යානි: අත්‍යන්ධිපත්‍යාන් ලොකාධිපත්‍යාන් ධම්මාධි-
පත්‍යාන්.

නීලි කජාවතැපුනි: අත්‍යිත්ව, ට්‍යා අද්‍යාත්මක, අංරඛි කජ. කජරයා
එව. අහායි අත්‍යිතමද්‍යාත්මක්, අනාගත්ව, ට්‍යා අද්‍යාත්මක, අංරඛි කජ.
කජරයා එව. හටිසුනි අනාගතමද්‍යාත්මක්, එතරහි ට්‍යා පමුප්‍රාන්තක,
අද්‍යාත්මක, ආංරඛි කජ. කජරයා එව. ගොනි එතරහි පමුප්‍රාන්තක
අද්‍යාත්මක්.

නිසුසා විජ්‍යා: පුෂ්‍රබේත්තිවාසානුසානිස්සාභ්‍ය. විජ්‍යා, සත්‍යානා.
මුනුප්‍රාන්ත සැංඛ්‍යා විජ්‍යා, ආසවානා බැය සැංඛ්‍යා විජ්‍යා.

තයා, විභාරා: දිලේඩා විභාරා, මූහ්‍යමා විභාරා, අරියා විභාරා.

නීලි පාවිභාරියානි: ඉදියිපාවිභාරියා, ආදේශනාපාවිභාරියා, අනුයාසනී -
පාවිභාරියා.

ඉමේ ගබා ආවුසා තෙන හගවතා ජාත්‍යතා පසකතා අර්ථතා
සම්මාසමුළුදෙනා තයා, ධම්මා සම්දක්වාතා. තත්ත් සබේහෙ ව
සඩිකායිත්තික් -පේ - අනුවාය නීත්‍ය සුඩාය දෙවමතුළුසානා.

සෞච්‍ය (පිරිපිළු බව ඇති කරන පිළිපිළුම්) තුනෙකු: කායසේෂවේයය (ඇත් කායුණ්වරිතයෙන් වැළැක්ම), වාක්සේෂවේය ය (අතර වාත් දුණ්-වරිතයෙන් වැළැක්ම), මනසොෂවේයය (ඇත් මනොදුණ්වරිතයෙන් වැළැක්ම).

මෙහෙය (මුත්‍රිබව කරන පිළිපිළුම්) තුනෙකු: කායමෝන්යය වාධි මෙහෙන්යය මනෙහෙමෝන්යය.

කොශලු (දක්ෂා-දුනුම්) තුනෙකු: ආයන්කොශලුය (වැඩිම දත්තා තුවිණ), අපාය නොශලුය (තො වැඩිම දත්තා තුවිණ), උපාය නොශලුය (වැඩිම පිරිපුම දෙකට කාරණ දත්තා තුවිණ).

මද තුනෙකු: ආරෝග්‍යමදය (නිරෝග බව නිසා උපදානා උඩිඡ බව), සෞච්‍ය මදය (තරුණ බව නිසා උපදානා උඩිඡ බව), එවින මදය (බොහෝ කළ එවන් විම් සුවිසේ එවන් විම් එවන්වන්නේමි යන ආදින් එවන්වීම පිළිබඳ ව උපදානා උඩිඡ බව).

ආධිපත්‍ය තුනෙකු: ආත්මාධිපත්‍යය (ආත්මගෙෂරවය නිසා පව තො කරන බව), ලෝකාධිපත්‍යය (ලෝකයා අධිපති කොට ගෙන-ලෝකයායෙන් අපවාද ලැබෙනැ දි සලකා පව තොකරන බව), ධර්මාධි-පත්‍යය (ලෝකුතුරාදහම් අධිපති කොට ගෙන - ලෝකුතුරා දූම පසක් කළ බැවින් පව තොකරන බව).

කරාවස්ථා (කරාවට කරුණු) තුනෙකු: අතීතය මෙසේ වියැඩි අතින කාලය ඇරෝඩ් කරා කරන්නේ ය. අනාගතය මෙසේ වන්නේ යැයි අනාගත කාලය ඇරෝඩ් හෝ කරා කරන්නේ ය, දත් පවත්තා කාලය මෙසේ වේ යැයි විරතමාන කාලය ඇරෝඩ් හෝ කරා කරන්නේ ය.

විද්‍යා තුනෙකු: පෙර වුපු කදිපිළිවෙළ සිඟි කරන තුවිණ විද්‍යා-වේක, සතුන්ගේ වුපුන් උපපත්ති දත්තා තුවිණ විද්‍යාවේක, ආප්‍රවියන්ගේ ක්ෂයයෙහි තුවිණ (මාර්ගඳනය) විද්‍යාවේක.

විහාර (විපුල්) තුනෙකු: දිව්‍ය විහාරය (අට සමවන් ය.), මුෂ්‍මවිහාරය (අප්‍රාමාණු සතරය), ආරයවිහාරය (පලසමවන්ය).

ප්‍රාතිශාරය තුනෙකු සාද්ධිප්‍රාතිශාරයය, ආදේශනාප්‍රාතිශාරයය, අනුශාසනාප්‍රාතිශාරයය.

ඇවැත්ති, දත්තා දක්නා අරහන් වූ සම්සක්සම්බුද්ධ වූ ඒ සායුව-දුන් වහන්සේ විසින් මේ තුන් ධර්ම කෙනෙක් මොනෙවට විදුරන ලද්දහ. එහි පියල්ලන් විසින් ම...සමග වැ ගැයිය සුනු... එය... දද්ව-මිතිස්නට සහපත පිණිස, වැඩි පිණිස, සුව පිණිස වන්නේ ය.

වතුකක්.

10. අන් බේ, ආච්චා තෙන හගවතා, ජාතාතා පසකතා, අරහතා සම්බාධිත දෙශීන වත්තාරෝ, ධලමා සමදක්කාතා. තන් සැබෑහේව සඩායිතබඩා න විවිධතබඩා යථයිදී මූණවටිය අදාළතිය. අස්ස විරවිතිකං. තදස්ස බහුරුතන්තාය බහුරුතන්තාය අන්තාය හිතාය පුබාය දෙව්මනුස්සානා. කතමේ වත්තාරෝ?

වත්තාරෝ සත්ත්වපටයානා: ඉඩාච්චා හික්වූ කායානුපස්සි විහරන් ආතාපි සමප්පාත්තානා සත්ත්ම, විනොයා ලොකේ අභිජකා-දෙම්තනස්සා, වෙදනාසු වෙදනානුපස්සි -පෙ- විනෙක විත්තානුපස්සි -පෙ- ධලම්සු ධලම්නුපස්සි විහරන් ආතාපි සමප්පාත්තානා සත්ත්ම, විනොයා ලොකේ අභිජකාදෙම්තනස්සා.

වත්තාරෝ සමම්පපධානා: ඉඩාච්චා හික්වූ අනුපතනනානා. පාපකානා අකුසලානා. ධලමානා. අනුපතාදය ජන්ද. ජනෙන් වායමත් විරිය. ආරහත් විත්තා පගුණ්තාන් පදහත්, උපනුකුනානා. පාපකානා අකුසලානා. ධලමානා. පහානාය ජන්ද. ජනෙන් වායමත් විරිය. ආරහත් විත්තා පගුණ්තාන් පදහත්, අනුපතනනානා. කුසලානා. ධලමානා. උපනුදය ජන්ද. ජනෙන් වායමත් විරිය. ආරහත් විත්තා පගුණ්තාන් පදහත්, උපනුකුනානා. කුසලානා. ධලමානා. වෙළුලොය හාවනාපාරිපුරිය. ජන්ද. ජනෙන් වායමත් විරිය. ආරහත් විත්තා පගුණ්තාන් පදහත්.

වත්තාරෝ ඉඩිපාද: ඉඩාච්චා, හික්වූ ජන්දසමාධිපධානසංඛාරසමනකා-ගත. ඉඩිපාද. හාවෙත්, විත්තාසමාධිපධානසංඛාරසමනකාගත. ඉඩිපාද. හාවෙත්, විරියසමාධිපධානසංඛාරසමනකාගත. ඉඩිපාද. හාවෙත්, පීම්පා-සමාධිපධානසංඛාරසමනකාගත. ඉඩිපාද. හාවෙත්.

වතුෂ්කය.

10. ඇවැන්නි, දන්නාවූ දක්නාවූ අරහත් වූ සම්බන්ධමලද්ධ වූ ඒ හාත්‍යවත්ත් වහන්සේ විසින් මොනොවට වදරන ලද සතර ධර්ම කෙනෙක් ඇත. එහි මේ සයන බොහෝ කළේ පැවැතියැ හැකි වතු පිණිස, ටිරස්ථායි වතු පිණිස පියලු දනා විසින් ම සමග වැශ ගැඹියැ සූඩා, විවාද නො කළ යතු. එය බොහෝ දෙනාවට වැඩි පිණිස, බොහෝ දෙනාවට සුව පිණිස, දෙවිමිනිස්නාව යහපත පිණිස, වැඩි පිණිස, සුව පිණිස වන්නේ ය. ඒ කටර සතර ධර්මයේ ද? යන්:

සතිපටධිනායේ සතර දෙනෙක: ඇවැන්නි, මෙහි මහන කෙමේ කෙලෙස් තවත වැර ඇත්තේ, තුවිණින් දන්නේ, සිහි ඇත්තේ, ලොව කෙරෙහි අහිඛාවත් දෙමිනසත් බැහැර කොට රු කායනි කය ආසුව බලන්නේ වෙසයි.... වෙදනාවන්හි වෙදනා ආසුවැ බලන්නේ... වෙසයි. සින්හි සින් ආසුවැ බලන්නේ... වෙසයි. කෙලෙස් තවත වැර ඇත්තේ, තුවිණින්දන්නේ, සිහි ඇත්තේ, ලොව කෙරෙහි අහිඛාවත් දෙමිනසත් බැහැර කොට බර්මයන්හි ධර්ම ආසුවැ බලන්නේ වෙසයි.

සම්බන්ධධායේ සතර දෙනෙක: ඇවැන්නි, මෙහි මහන කෙමේ තුපන් ආමක අකුසල් දහමුන් නො උපදනා පිණිස ජන්දය උපදවයි, වැයම කරයි, වැර වඩයි, සිත ඔසොවයි, පිහිටුවයි. උපන් ආමක අකු-සල් දහමුන් බැහැර ලතු පිණිස ජන්දය උපදවයි, වැයම කරයි, වැර වඩයි, සිත ඔසොවයි, පිහිටුවයි. තුපන් කුසල් දහමුන් ඉපැත්ම පිණිස ජන්දය උපදවයි, වැයම කරයි, වැර වඩයි, සිත ඔසොවයි, පිහිටුවයි. උපන් කුසල් දහමුන් සිටිතු පිණිස, තෙනානසනා පිණිස, බොහෝ සැසින් වතු පිණිස, මහත් වතු පිණිස, හාවනායන් පිරෙතු පිණිස ජන්දය උපදවයි, වැයම කරයි, වැර වඩයි, සිත ඔසොවයි, පිහිටුවයි.

සංද්ධිපාදයේ සතර දෙනෙක: ඇවැන්නි, මෙහි මහන කෙම කත්තුකම්තා ජන්දය අධිපති කොට ගෙන ලත් සමාධියෙන් ද ප්‍රධාන සංස්කාරයෙන් (හෙවත්) වතුෂ්කම්තා සාධක සම්බන්ධධානවිරෝයෙන් ද පුක්ත වූ සංද්ධිපාදය වඩයි, වින්තය අධිපති කොට ගෙන ලත් සමාධි-යෙන් ද ප්‍රධාන සංස්කාරයෙන් (ප්‍රධාන විරෝයෙන්) ද පුක්ත වූ සංද්ධිපාදය වඩයි, විරෝය අධිපති කොට ගෙන ලත් සමාධියෙන් ද ප්‍රධානසංස්කාර-යෙන් ද පුක්ත වූ සංද්ධිපාදය වඩයි. මිමා-සාව (ප්‍රජ්‍ය) අධිපති කොට ගෙන ලත් සමාධියෙන් ද ප්‍රධාන වියෙනියෙන් ද පුක්ත වූ සංද්ධිපාදය වඩයි.

වතහාරි ස්ක්‍රීනාන්: ඉධාවූසො, සික්වු විවිධේ ව කාමෙනි විවිච අකුසලේහි ධිමෙනි සවිතකකා සවිවාර. විවෙකජ. පිනිපුබ. පය්ම. ස්ක්‍රීනා¹ උපසම්පූර්ණ විහරනි, එතක්විවාරානා. වූපසමා දැර්ඩන්නා. සම්පූර්ණ. මෙතෙසා, එකාදිහාව. අවිතකකා. අවිවාර. සමාධිජ. පිනිපුබ. දුනිය. ස්ක්‍රීනා² උපසම්පූර්ණ විහරනි, පිනිය, ව විරාග, උපසක්වකො, ව විහරනි, සතො, ව සම්පූර්ණෙනා, පුබක්ව කායෙන පටිසංවිධෙනි, යනු අරියා ආවිසබන්නි 'උපසක්වකො, සතිම, පුබවිහාරි'නි, ත. තතිය. ස්ක්‍රීනා³ උපසම්පූර්ණ විහරනි. පුබසා ව පහානා දුක්කිසා ව පහානා පුබකිව ශොමනාසාදුමනාසානා. අස්ථාම, අද්‍යක්මපුබ. උපසක්වසත්පාරිපුදි. වතුන්. ස්ක්‍රීනා⁴ උපසම්පූර්ණ විහරනි.

වතහෙසා, සමාධිහාවනා: අනුවූසො, සමාධිහාවනා, හාවිත, බහුලිකතා, දිව්‍යධම්පුබවිහාරාය ස.වත්තනි, අනුවූසො, සමාධිහාවනා, හාවිත, බහුලිකතා, කුණුණදසනාපවිලාහාය ස.වත්තනි, අනුවූසො, සමාධිහාවනා, හාවිතා, බහුලිකතා, සත්සම්පූර්ණකුදාය ස.වත්තනි, අනුවූසො සමාධිහාවනා, හාවිතා, බහුලිකතා, අසවානා. බයාය ස.වත්තනි.

කතමා වාවූසො, සමාධිහාවනා හාවිතා බහුලිකතා දිව්‍යධම්පුබවිහාරාය ස.වත්තනි? ඉධාවූසො, සික්වු විවිධේ ව කාමෙනි විවිච අකුසලේහි ධිමෙනි සවිතකකා. -පෙ- පය්ම. ස්ක්‍රීනා. -පෙ- වතුන්. ස්ක්‍රීනා. උපසම්පූර්ණ විහරනි. අය. ආවූසො, සමාධිහාවනා, හාවිතා බහුලිකතා, දිව්‍යධම්පුබවිහාරාය ස.වත්තනි.

කතමා, වාවූසො, සමාධිහාවනා හාවිතා බහුලිකතා, කුණුණදසනා-පවිලාහාය ස.වත්තනි? ඉධාවූසො, සික්වු ආලෝකසක්සද. මනසි කරානි, දිවාසක්සද. අධිව්‍යානි යටා දිවා තරා රත්ති. යටා, රත්ති. තරා, දිවා. ඉනි විවිධේ ලෙනසා අපරියෝනාදෙනිනා සපුහාස. වත්තනා. හාවිතනි. අය. ආවූසා, සමාධිහාවනා, හාවිතා බහුලිකතා, කුණුණදසනාපවිලාහාය ස.වත්තනි.

1. පය්මස්ක්‍රීනා. (යුව, කම්)

2. දුනියපූර්ණනා. (යුව, කම්)

3. නාසියපූර්ණනා. (යුව, කම්)

4. වතුන්පූර්ණනා. (යුව, කම්)

ධ්‍යාන සතරක: ඇවැන්නි, මෙහි මහණ තෙමල් කාමයන් ගෙන් වෙන් ව ම, අකුසල් දහමුන් ගෙන් වෙන් ව ම, විතරක සංඝත වූ, විවාර සංඝත වූ, විවෙකයෙන් උපන්, ප්‍රිතිය හා සූබවේදාව ඇති ප්‍රථම ධ්‍යානය ලැබේ වෙසෙයි; විතරක විවාර දෙක සංඝදීමෙන් තමා තුළ පහන්බව ඇති කරන, සිංහ් එක් අරමුණෙක ම පිහිටි බව ඇති, විතරක නැති, විවාරය නැති, සමාධියෙන් උපන්, ප්‍රිතිය හා සූබවේදාව ඇති, ද්විතිය ධ්‍යානය ලැබේ වෙසෙයි; ප්‍රිතිය ද යුරු ලිමෙන් උපක්ෂක ව ද වෙසෙයි, සිංහ ඇත්තේ ද නුවණින් දත්තේ, නාම කයින් සූචිය විදියි. ‘උපක්ෂා ඇති, සිංහ ඇති, සූචි වූසුම් ඇති යේ යැ’ යි යමක්ද ඇරෙඛා ආරයයෝ කියන් ද, ඒ කුන්වැනි ධ්‍යානයට පැමිණ වෙසෙයි; සූබවේදාව ද බැහැර කිරීමෙන්, යුක් වෙදාව ද බැහැර කිරීමෙන් පළමුවෙන් ම සෞඛ්‍යය දෙමුනාසුන් පහ වැ යාමෙන්, සූචි ද යුක් ද තෙවත්, උපක්ෂායෙන් සිංහ වූ සිංහි පිරිසිදු බව ඇති වතුරුර ධ්‍යානයට පැමිණ වෙසෙයි.

සමාධිහාවනා සතරක: ඇවැන්නි, යමෙක් හාවිත වූයේ (වඩන ලද්දේ) බහුලිකාත වූයේ (බහුල කොට කරන ලද්දේ) මේ අත්බවහි ම සූචි වූසුම් පිණිස පවත්තෙන් ද එසේ වූ සමාධිහාවනාවෙක් ඇත; යමෙක් හාවිත වූයේ බහුලිකාත වූයේ දරුණනාජ්‍යනය ලබනු පිණිස පවත්තෙන් ද එසේ වූ සමාධිහාවනාවෙක් ඇත; යමෙක් හාවිත වූයේ බහුලිකාත වූයේ සිංහ නුවණ පිණිස පවත්තෙන් ද එසේ වූ සමාධිහාවනාවෙක් ඇත; යමෙක් හාවිත වූයේ බහුලිකාත වූයේ අපුච්චන්ගේ ක්ෂේත්‍රය පිණිස පවත්තෙන් ද එසේ වූ සමාධිහාවනාවෙක් ඇත.

ඇවැන්නි, කවර සමාධිහාවනාවෙක් හාවිත වූයේ බහුලිකාත වූයේ මේ අත්බවහි සූචි වූසුම් පිණිස පවතින් ද? යන්: ඇවැන්නි, මෙහි මහණ තෙමල් කාමයන් ගෙන් වෙන් ව ම, අකුසල් දහමුන් ගෙන් වෙන් ව ම විතරකයින් ... ප්‍රථම ධ්‍යානයට ... ද්විතිය ධ්‍යානයට... තෙතිය ධ්‍යානයට වතුරුර ධ්‍යානයට පැමිණ වෙසේ. ඇවැන්නි, මේ සමාධිහාවනාව හාවිත වූයේ බහුලිකාත වූයේ මේ අත්බවහි සූචි වූසුම් පිණිස පවතින්.

ඇවැන්නි, කවර සමාධිහාවනාවෙක් හාවිත වූයේ බහුලිකාත වූයේ දරුණනාජ්‍යනය (දිවැස් නුවණ) ලබනු පිණිස පවත්තෙන් ද? යන්: ඇවැන්නි, මෙහි මහණ තෙමල් තමා දහවල් යුතු ආලෙකාකය යම් සේ නාම එසේ ම එය රාත්‍රියෙහි ද, රාත්‍රියෙහි යුතු ආලෙකාකය යමිසේ නාම එසේ ම එය දහවල් ද දි (හිරු පහන් ආදින් ගේ ආලෙකාකය අරමුණු කොට) ආලෙකාක සංඡව මෙනෙහි කෙරෙයි, දහවල් දි සංඡව සිතු පිහිටුවයි. මෙසේ තොවසුණු (විවාත වූ) හාත්පසැ තොවසුණු සිතින් ආලෙකාක සංඝත ධ්‍යාන සිත වඩයි. ඇවැන්නි, මේ සමාධිහාවනාව හාවිත වූයේ බහුලිකාත වූයේ දරුණනාජ්‍යනය (දිවැස් නුවණ) ලබනු පිණිස පවතින්.

කතම, වාචියෙන් සමාධිහාවනා හාවිතා, බහුලිකතා සත්සම්පූර්ණය සංවිතනි? ඉධාච්‍රියෙන් විදිනා වෙදනා උපාජ්‍යතාත්ත්ව, විදිනා උපවෛහත්ත්ත්ව, විදිනා අඛ්‍යත්ව්. ගව්‍යත්ත්ත්ව, විදිනා සඳහා උපාජ්‍යතාත්ත්ව, විදිනා උපවෛහත්ත්ත්ව, විදිනා අඛ්‍යත්ව්. ගව්‍යත්ත්ව, විදිනා විතකා උපාජ්‍යතාත්ත්ව, විදිනා උපවෛහත්ත්ත්ව, විදිනා අඛ්‍යත්ව්. ගව්‍යත්ත්ව, අයා ආච්‍රියෙන් සමාධිහාවනා හාවිතා, බහුලිකතා සත්සම්පූර්ණය සංවිතනි.

කතම, වාචියෙන් සමාධිහාවනා හාවිතා, බහුලිකතා ආසවානා. බයාය සංවිතනි? ඉධාච්‍රියෙන් හිකුවූ පක්‍රියා උපාදනකිනේ පැසු උය බිජානු-පස්සි විහරනි. ඉති රුපා, ඉති රුපසා සමුද්‍යෝ, ඉති රුපසා අනුශ්‍රාගමෝ. ඉති වෙදනා -පෙ- ඉති සඳහා -පෙ- ඉති සංඛාරා -පෙ- ඉති විස්තරා, ඉති විස්තරා සහ සමුද්‍යෝ, ඉති විස්තරා සහ අනුශ්‍රාගමෝ. අයා ආච්‍රියෙන් සමාධිහාවනා හාවිතා, බහුලිකතා ආසවානා. බයාය සංවිතනි.

වත්සයා අප්‍රමණ්ඩා: ඉධාච්‍රියෙන් හිකුවූ මෙතනාසහගතනා වෙතසා එක. දිසා. එරිනා, විහරනි, තරා දුනියා, තරා තතියා, තරා වතුනුෂ්‍රා. ඉති උයිමයේ, නීරියා. සබඩ සබඩතාය සබඩවත්තා ලොක. මෙතනාසහ-ගතනා වෙතසා, විපුලෙන මහඟතෙන අප්‍රමාණන අවශ්‍ය-පරේෂනා එරිනා, විහරනි -පෙ- කරුණාසහගතනා වෙතසා -පෙ- මුදිනාසහගතනා වෙතසා, -පෙ- උපසංඛාසහගතනා වෙතසා එක. දිසා. එරිනා, විහරනි, තරා දුනියා, තරා තතියා, තරා වතුනුෂ්‍රා. ඉති උයිමයේ, නීරියා. සබඩ සබඩතාය සබඩවත්තා ලොක. උපසංඛාසහගතනා වෙතසා, විපුලෙන මහඟතෙන අප්‍රමාණන අවශ්‍ය-පරේෂනා එරිනා විහරනි.

වත්තාරා ආරුපා² ඉධාච්‍රියෙන් හිකුවූ සබඩයෙන් රුපසඳහානා. සමත්කාම, පටිසසඳහානා. අනුශ්‍රාගමා නානාතනසඳහානා. අමත්කාරා 'අනාතනා ආකාසය' ත් ආකාසයන ක්‍රිඩායනනා. උපසම්පූර්ණ විහරනි, සබඩයෙන් ආකාසයන ක්‍රිඩායනනා. සමත්කාම 'අනාතනා විස්තරානාන්' විස්තරානා ක්‍රිඩායනනා. උපසම්පූර්ණ විහරනි, සබඩයෙන් විස්තරානා ක්‍රිඩායනනා. සමත්කාම 'නාන් කිස්ත්' ත් ආකා ක්‍රිඩාසඳහායනනා. උපසම්පූර්ණ විහරනි, සබඩයෙන් ආකා ක්‍රිඩාසඳහායනනා. සමත්කාම නොවසඳහානාසඳහායනනා. උපසම්පූර්ණ විහරනි.

1. අඛ්‍යාප්‍රේක්‍රිය (PTS සංා, කම්)

2. අරුපා (PTS සංා, කම්)

අවැන්ති, කවර සමාධිභාවනාවක් භාවිත වූයේ, බහුලිකාත වූයේ, ස්ථානිකම්ප්‍රජානනය පිළිස පවත්නේ ද? යත්. මහඟනි, මෙහි මහඟනු විසින් වෙද්‍යාවේ දන්නා ලද්දූ උපදින්, දන්නා ලද්දූ එලැඹි සිටින්, දන්නා ලද්දූ නැයිමට යෙත්; සංඛාවේ දන්නා ලද්දූ උපදින්, දන්නා ලද්දූ එලැඹි සිටින්, දන්නා ලද්දූ නැයිමට යෙත්: විතරකයේ දන්නා ලද්දූ උපදින්, දන්නා ලද්දූ එලැඹි සිටින්, දන්නා ලද්දූ නැයිමට යෙත්. ඇවැන්ති, මේ සමාධිභාවනාව භාවිත වූයේ, බහුලිකාත වූයේ, ස්ථානිකම්ප්‍රජානනය පිළිස පවතී.

අවැන්ති, කවර සමාධිභාවනායක් භාවිත වූයේ, බහුලිකාත වූයේ, ආප්‍රවයන්ගේ ක්ෂේත්‍රය පිළිස පවත්නේ ද? යත්: ඇවැන්ති, මෙහි මහඟ තෙමල් ‘රුපය මෙසේ ය, රුපයේ ඉපදේම මෙසේ ය, රුපයේ වැනැයිම මෙසේ ය, වෙදනාව මෙසේ ය, වෙදනාවේ ඉපදේම මෙසේ ය, වෙදනාවේ වැනැයිම මෙසේ ය, සංඛාව මෙසේ ය... සංස්කාරයේ මෙසේ ය... විජ්‍යනය මෙසේ ය, විජ්‍යනයේ ඉපදේම මෙසේ ය, විජ්‍යනයේ වැනැයිම මෙසේ ය’ සි උපාධනස්කන්ද පසෙහි උදය ව්‍යයය (ඉපදේම හා වැනැයිම) අනුව දක්නේ වෙසෙයි. ඇවැන්ති, මේ සමාධිභාවනාව භාවිත වූයේ, බහුලිකාත වූයේ ආප්‍රවයන්ගේ ක්ෂේත්‍රය පිළිස පවතී.

අප්‍රමාණ්‍යයේ සතර දෙනෙක: ඇවැන්ති, මෙහි මහඟ තෙමල් මෙන් සහගිය සිතින් එක් දෙසක් පැනිරිගෙන වෙසෙයි, එසේ දෙවෙනි දෙස එසේ තෙවෙනි දෙස, එසේ සතරවැනි දෙස පැනිරි ගෙන වෙසෙයි. මේ පරිද්දෙන් උඩ යට සරස යන හැම තන්හි සියලු සතුන් තමාට සමතා යෙන්, සියලු සතුන් ගෙන් යුත් සත්වලාකය (පැනිරිම වශයෙන්) විපුල වූ, (භූමිවශයෙන්) මහදැනත වූ අප්‍රමාණ සතුන් අරමුණු කොටුනි, සතුරන් නැති, ව්‍යාපාද (වෙටර) නැති, මෙන් සහගත සිතින් පැනිරිගෙන වෙසෙයි... කරුණු සහගත සිතින් ... මුදිතා සහගත සිතින් .. උපක්ෂා සහගත සිතින් එක් දෙසක් පැනිරි ගෙන වෙසෙයි. එසේ දෙවෙනි දෙසක්, එසේ තෙවෙනි දෙස, එසේ සතරවැනි දෙස පැනිරිගෙන වෙසෙයි. මේ පරිද්දෙන් උඩ යට සරස යන හැම තන්හි සියලු සතුන් තමාට සමතායෙන්, සියලු සතුන්ගෙන් යුත් සත්වලාකය විපුල වූ, මහදැනත වූ, අප්‍රමාණ සතුන් අරමුණු කොටුනි, සතුරන් නැති, ව්‍යාපාද නැති උපක්ෂාසහගත සිතින් පැනිරි ගෙන වෙසෙයි.

ආරුප්‍ය සතරෙක: මහඟනි, මෙහි මහඟ තෙමල් හැම ලෙසින් රුපසංඝුවන් ඉක්මීමෙන්, ප්‍රතිසසංඝුවන් දුරු විමෙන්, නානාන්විසංඝුවන් තොමෙනෙහි කිරීමෙන්, ‘ආකාශය අනාත්ත යු’ සි ආකාශානක්ෂායතන සමාධියට පැමිණ වෙසෙයි, හැම පරිද්දෙන් එක්සංඝුවන් පැමිණ වෙසෙයි, හැම පරිද්දෙන් එක්සංඝුවන් පැමිණ වෙසෙයි, ‘කිසින් නැතැ’ සි ආක්ෂංච්‍යායතන සමාධියට පැමිණ වෙසෙයි, හැම පරිද්දෙන් එක්සංඝුවන් පැමිණ වෙසෙයි, ‘කිසින් නැතැ’ සි ආක්ෂංච්‍යායතන සමාධිය ඉක්මී තොවසංඝුනාසංඝුයතන සමාධියට පැමිණ වෙසෙයි.

වත්තාටී අපසේයනාත්මි: ඉඩාවූපයා හිකු සඩිබායෙකා. පටිසේවන්, සඩිබාලයෙකා. අධිවාසේන්, සඩිබායෙකා. පරිවශේෂන් සඩිබායෙකා. විනො, දේනී.

වත්තාරෝ අරියවිජා: ඉඩාවූපයා හිකු සන්නුවෙකා හොත් ඉත්තිතරෙන එවරන, ඉත්තිතර්විවරසන්නුවිය ව වණ්ඩවාදී, න ව, එවරහෙතු අනෙසනා. අපවිරුප. ආපර්තන්, අලදිංචි ව එවර. න පරිතස්‍යන්, ලදිංචි ව එවර. අයලිගතා¹ අමුවිත්තෙනා අනාරක්ඩපනෙනා ආදිනවදසාලී නිස්සරණ-පංශුදු පරිභුක්ෂණත්ති. තාය ව පන ඉත්තිතර්විවරසන්නුවිය තෙවත්තා-නුකාලයෙකා. සෙන් න පර. වලෙහන් සෞ, හි තත් දෙක්කා හොත් අනාලසා සම්පූර්ණා පත්තිස්සනා. අය. වූවතාවූපයා හිකු පොරුණ අගුණේදු අරියවිජා දීගෙන්ති.

පුන ව පර. ආවූපයා හිකු සන්නුවෙකා හොත් ඉත්තිතරෙන පිණෙපාතෙනා, ඉත්තිතර්විණ්ඩාතසන්නුවිය ව වණ්ඩවාදී, න ව පිණෙපාතාහෙතු අනෙසනා. අපවිරුප. ආපර්තන්, අලදිංචි ව පිණෙපාතන්. න පරිතස්‍යන්, ලදිංචි ව පිණෙපාතන්. අගලීගතා අමුවිත්තෙනා අනාරක්ඩපනෙනා ආදිනවදසාලී නිස්සරණ-පංශුදු, පරිභුක්ෂණත්ති, තාය ව පන ඉත්තිතර්-විණෙපාතසන්නුවිය තෙවත්තා-නුකාලයෙකා. සෙන් න පර. වලෙහන්. සෞ, හි තත් දෙක්කා හොත් අනාලසා සම්පූර්ණා පත්තිස්සනා, අය. වූවතාවූ-වූපයා, හිකු පොරුණ අගුණේදු අරියවිජා දීගෙන්ති.

1. අයලිගතා (මරසා)

අපස්සෙන (අපූර්යන) සතරෙකු: මහජෙන්, මෙහි මහඟ තෙමේ නුවණින් දැන සෙවනය කළ යුතු එක ම සෙවියි, නුවණින් දැන ඉවුයියා යුතු එක ම ඉවසයි, නුවණින් දැන ඉවත් කළ යුතු එක ම ඉවත් කෙරෙයි, නුවණින් දැන දුරු කළ යුතු එක ම දැය දුරු කෙරෙයි.

ආරයවාය ධර්ම සතරෙකු: මහජෙන්, මෙහි මහඟ තෙමේ ඉතරෙනර විවරයෙන් (ලැබුණු යම කවිර හෝ සිවුරෙකින්) සතුවු වෙයි. ලැබුණු කවිර හෝ සිවුරෙකින් සතුවු විමෙහි ගුණ කියන සුප්‍රද වෙයි, සිවුර හේතු කොට ගෙන තො පුදුසු වූ අනෙකුත්‍යකට තො පැමිණෙයි, සිවුරක් තො තොලැබීමෙන් ද තො කළකිරෙයි. සිවුරක් ලැබ ද ලොහයෙන් තො ගැටුපුලුවෙන් (අධික තෘප්ත්‍යායෙන්) මුසපත් තොවුයේ, (තෘප්ත්‍යායෙන්) තොබැදුණෙයේ (අනෙකුත්‍යයෙන් ප්‍රත්‍යායලැබීමෙන් තෘප්ත්‍යායෙන් බැඳී පරිභාග කිරීමෙන්) දෙස් දක්නා සුප්‍ර වූයේ, (පුදු සිත නැයිම පිණිසය යන ආදින් පස්විකීම වගයෙන්) නිශ්චරණප්‍රජා ඇත්තේ පරිභාග කෙරෙයි. ඒ ඉතරෙනරවිවර සන්තොෂයෙන් තමා සුවා තො අක්වයි, මෙරමා හෙලා තො දකී. හේ වූ කලි ඒ විවරසන්තොෂයෙහි ව්‍යකු වූයේ, අනාලස වූයේ, මතා නුවණින් දන්නේ, එලැංඡ සිට සිං ඇත්තේ වෙයි. ඇවැත්ත්ති, මේ මහඟ තෙමේ පැරණි වූ අගු යැයි දන්නා ලද, ආරයවාය ධර්මයෙහි සිටියේ යැයි කියනු ලැබේ.

ඇවැත්ති, තව ද මහඟ තෙමේ ඉතරෙනර පිණ්ඩාතයෙන් (යම කවිර හෝ ලැබුණු බොජුනාකින්) තෘප්ත වෙයි, ඉතරෙනර පිණ්ඩාතය යෙන් තෘප්ත විමෙහි ගුණ කියන සුප්‍රද වෙයි, පිණ්ඩාතය හේතු කොට ගෙන තොපුදුසු අනෙකුත්‍යකට තො පැමිණෙයි, පිණ්ඩාතය තො ලැබීමෙන් ද තො කළකිරෙයි, පිණ්ඩාතය ලැබ ද ලොහයෙන් තො ගැටු ගැසුපුලුවෙන්, අධික තෘප්ත්‍යායෙන් මුස පත් තො වූයේ, (තෘප්ත්‍යායෙන්) තො බැදුණෙයේ, එහි දෙස් දක්නා සුප්‍ර වූයේ, නිශ්චරණ ප්‍රජා ඇත්තේ පරිභාග කෙරෙයි, ඒ ඉතරෙනර පිණ්ඩාත සන්තොෂයෙන් තමා සුවා තො දක්වයි, මෙරමා හෙලා තො දකී. හේ වූ කලි ඒ පිණ්ඩාත සන්තොෂයෙහි ව්‍යකු වූයේ, අනාලස වූයේ, මතා නුවණින් දන්නේ, එලැංඡ සිට සිං ඇත්තේ වෙයි. ඇවැත්ති, මේ මහඟ තෙමේ පැරණි වූ, අගු යැයි දන්නා ලද, ආරයවාය ධර්මයෙහි සිටියේ යැයි කියනු ලැබේ.

පුන ව පර් ආච්චේසා සික්කු සන්නුවෙයා හොති ඉතරිතරෙන සෙනාස-ගෙනා, ඉතරිතරසෙනාසනාසන්නුවැයිය, ව ව ජ්‍යෙෂ්ඨාදී, නා ව සෙනාසනාහෙතු අනෙසනා අපහටුප් ආපජත්ති, අලදි, ව සෙනාසනා නා පරිතසසති ලදි, ව සෙනාසනා අගලිනො අමුවලිනො අනජකාපහෙනා ආදිනවදසාවී තිස්සරණපලස්සූ පරිහු දැඩිත්, කාය ව පන ඉතරිතරසෙනාසන්නුවැයිය තෙවෙනුකා-සෙනි නා පර් වමෙහති. යො හි කස් දෙකුඩා හොති අනාලසා සම්ප්‍රානෝ, පත්‍රිසානො, අයා වුවවතාච්චේසා, සික්කු පොරාණ අගාංක්සූ අරියව්-සෙ යිනොති.

පුන ව පර් ආච්චේසා සික්කු පහානාරාමා හොති පහානාරෑනා, හාවනාරාමා හොති හාවනාරනො, කාය ව පන පහානාරාමනාය පහානාරතියා, හාවනාරාමනාය හාවනාරතියා තෙවෙ අනෙනුකා-සෙනි නා පර් වමෙහති. යො හි කස් දෙකුඩා අනාලසා සම්ප්‍රානෝ, පත්‍රිසානො, අයා වුවවතාච්චේසා, සික්කු පොරාණ අගාංක්සූ අරියව්-සෙ යිනොති.

වත්තාරි පධානාති: ස.වරප්‍රධානා, පහානප්‍රධානා, හාවනප්‍රධානා¹, අනුරක්ඩනප්‍රධානා².

කතම ක්‍රිච්චාච්චාච්චා ස.වරප්‍රධානා? ඉඩාච්චාච්චා සික්කු වක්කුනා රුප් දිස්වා නා නිමිත්තාගාහී හොති තානුබූහැනාගාහී යන්වාදිකරණමෙනා. වක්කුන්දීයා. අස්-ච්චා. විහරන්. අභිරක්මාදෙම්නාසා, පාපකා අකුසලා ධමමා අනවාසසලවියුද්, තසස ස.වරාය පටිපජත්ති, රක්කිති වක්කුන්දීයා, වක්කුන්දීය ස.වර්. අ පජත්ති. සෙගෙනන සදා. පූජා -පෙ- සානෙන ගන්නා. සායිනා -පෙ- ඒවනාය රස. සායිනා, -පෙ- කායනා උරුවයින්. ජ්‍යුයිනා, -පෙ-මනසා ධමමා. විස්ස්ස්ස්ය නා නිමිත්තාගාහී හොති තානුබූහැනාගාහී, යන්වාදිකරණමෙනා. මතින්දීයා. අස්-ච්චා. විහරන්. අභිරක්මාදෙම්නාසා, පාපකා අකුසලා ධමමා අනවාසසලවියුද්, තසස ස.වරාය පටිපජත්ති, රක්කිති මතින්දීයා. මතින්දීය ස.වර්. ආපජත්ති. ඉදා වුවවතාච්චාච්චා ස.වරප්‍රධානා..

1. හාවනාප්‍රධානා. (සුදා), හාවනාපධානා. (මජසා)

2. අනුරක්ඩනප්‍රධානා. (සුදා), අනුරක්ඩනපධානා. (මජසා)

3. චිත්‍යානි කලානි (මජසා)

අැවැන්නි, තව ද මහණ තෙමේ ඉතරෙකර ගයනාසනයෙන් (ලැබුණු යම් කවර ද සෙනාස්තොකින්) තාප්ත වෙයි, ඉතරෙකර ගයනාසනයෙන් තාප්ත විමෙනි අඟ කියන සූප්‍රද වෙයි, ගයනාසන හෙතු කොට ගෙන නොසූපු අනෙකුතුයකට තො පැමිණෙයි, ගයනාසන නොලැබීමෙන් ද තො කළකිරෙයි, ගයනාසන ලැබ ද එහි (ලොහයෙන්) තො ගැට ගැසුණේ, (අධිකතාප්‍රාග්‍යෙන්) මුසපත් තොවුයේ, (තාප්‍රාග්‍යෙන්) තො බැඳුණේ එහි දේස් දක්නා සූප්‍ර වූයේ, තිෂශරණප්‍රජා ඇත්තේ පරිභාග කෙරෙයි. ඒ ඉතරෙකර ගයනාසන සන්තොපයෙන් තමා පුවා තො දක්වයි, මෙරමා හෙලා තො දකී. හේ වූ කළු ඉතරෙකර ගයනාසන සන්තොපයෙහි ව්‍යුක්‍ය වූයේ, අනාලස් වූයේ, මනා තුවණීන් දත්තේ, එලැඹයිටි සිහි ඇත්තේ වෙයි. ඇවැන්නි, මේ මහණ පැයෙනි වූ අපු යැ දි දත්තා ලද, ආරයව්‍ය ධර්මයෙහි සිටියේ යැ දි කියනු ලැබේ.

ඇවැන්නි, තව ද මහණ තෙමේ (පංචවිධ) ප්‍රහාණයෙහි ඇලුම් ඇත්තේ, ප්‍රහාණයෙහි ඇලුණේ වෙයි, හාවනායෙහි ඇලුම් ඇත්තේ, හාවනායෙහි ඇලුණේ වෙයි. ඒ ප්‍රහාණාරාමතා හෙතුයෙන්, ඒ ප්‍රහාණ රත් හෙතුයෙන්, ඒ හාවනාරාමතා හෙතුයෙන්, ඒ හාවනාරත් හෙතුයෙන් තමා තො ම පුවා තබයි, මෙරමා තො ම හෙලා දකී. හේ එහි ව්‍යුක්‍ය වූයේ, අනාලස් වූයේ මනා තුවණීන් දත්තේ, එලැඹ සිටි සිහි ඇත්තේ වෙයි. ඇවැන්නි, මේ මහණ පැයෙනි වූ අපුයැ දි දත්තා ලද, ආරයව්‍ය ධර්මයෙහි සිටියේ යැ දි කියනු ලැබේ.

ප්‍රධානයෝ (ලංකා විරයයෝ) සතර දෙනෙක: සංචාරප්‍රධානය ප්‍රහාණප්‍රධානය හාවනාප්‍රධානය අනුරක්ෂණප්‍රධානය යන සතර යැ.

ඇවැන්නි, සංචාරප්‍රධාන නම් කවරේ යැ? මහණෙනි, මහණ තෙමේ ඇසින් රුපයක් දක එහි (කෙලෙස් ඉපදේමට වස්තු වූ) නිමිත්තක් ගන්තා සූප්‍ර තො වෙයි. අනුව්‍යක්ෂණයක් (හස්ත පාද හෝ සිනාහ ආදි ආකාරයක්) ගන්තා සූප්‍ර තො වෙයි. යම් කරුණෙකින් වක්ෂුරිණියයෙහි සංචාර නැති වැ වසන තෙල පුහුලා ලාමක අකුශලධරම වූ අභිධ්‍යා දෙළර්මනස්‍යයෝ ලුහුබේන්තාපු ද එය හවුරනු පිණිස පිළිපදී, වක්ෂු-රින්දියය රෙගතනි, වක්ෂුරින්දියයයෙහි සංචාරයට පැමිණෙයි. කනින් හඩ අසා ... නායායෙන් ගද ආස්‍රාණය කොට ... දිවෙන් රස විද ... කයින් සේප්පේටව්‍යයක් පැහැස ... මනසින් ධර්මාලම්බනයක් සිතා එහි නිමිත්ත ගන්තා සූප්‍ර තො වෙයි. අනුව්‍ය-ජනයක් ගන්තා සූප්‍ර තො වෙයි. යම් කරුණෙකින් මතඉන්දියයෙහි සංචාර නැති වැ වසන තෙල පුහුලා ලාමක අකුශල ධරම වූ අභිධ්‍යාදෙළර්මනස්‍යයෝ ලුහුබේනාපු ද, එය හවුරනු පිණිස පිළිපදී, මන ඉන්දියය රෙගතනි මන ඉන්දියයයෙහි සංචාරයට පැමිණෙයි. ඇවැන්නි, මෙය සංචාරප්‍රධානයැ දි කියනු ලැබේ.

කතම කළුවූවීසො පහානපදානා? ඉධාවූසො හිකුවු උපනක කාමටිතකක. නායිවාසේනි පර්ජන් විනොදෙනි බුෂනයිකරුනි අනාඟාව. ගමෙනි, උපනක. බුෂාපාද්‍රිතකක. -පෙ- උපනක. විභිංසාවිතකක. -පෙ- උපනතුපනෙක පාපක අකුසලේ ධමෙ නායිවාසේනි පර්ජන් විනොදෙනි බුෂනයිකරුනි අනාඟාව. ගමෙනි. ඉදී වූවිතාවූසො පහානපදානා.

කතම කළුවූවූසො භාවනපදානා? ඉධාවූසො හිකුවු සතිසම්බාද්‍යිඛා. භාවෙනි විවේකනිස්සිත. විරාගනිස්සිත. නිරෝධනිස්සිත. වොස්සයෙපරිනාම්. -පෙ- ධමෙවියසම්බාද්‍යිඛා. භාවෙනි. -පෙ- විරාගසම්බාද්‍යිඛා. භාවෙනි. -පෙ- පිතිසම්බාද්‍යිඛා. භාවෙනි. -පෙ- පස්සද්‍යිසම්බාද්‍යිඛා. භාවෙනි. -පෙ- සමාධිසම්බාද්‍යිඛා. භාවෙනි. -පෙ- උපසංඛාසම්බාද්‍යිඛා. භාවෙනි විවේකනිස්සිත. විරාගනිස්සිත. නිරෝධනිස්සිත. වොස්සයෙපරිනාම්: ඉදී වූවිතාවූසො භාවනපදානා.

කතම කළුවූවූසො අනුරකිතපදානා? ඉධාවූසො හිකුවු උපනක භදුක්.¹ සමාධිනිමිතක. අනුරකිතනි අවධිකයකුද. පුලුවිකයකුද.² විනිලකයකුද. විච්ඡලකයකුද. උපුමාතකයකුද.³ ඉදී වූවිතාවූසො අනුරකිතපදානා.

වත්තාරි දැනාතානි: ධමෙ කුණු, අනිය කුණු, පරියායෝ කුණු. සම්මුතිය කුණු. ”

අපරානි පි වත්තාරි දැනාතානි: දුකෙකි කුණු, දුකුඩමුදය කුණු, දුකුකිතිරෝදය කුණු, දුකුකිතිරෝදය පටිපදය කුණු.

වත්තාරි සොතාපන්තියධියානි: සපුරුරිසංස්වා, සඳුමතසවනා, යොහොසා මනයිකාරු, ධමානුධම්පාටිපත්ති.

වත්තාරි සොතාපන්තාසය අධිගානි: ඉධාවූසො අරියසාවකෙනා වූදේ අව්‍යවත්පයාදෙනා සමන්තාගත්තා තොනි: ඉති පි සො හගවා අරභ. සමාසමුද්‍යෙන්, විජ්‍යවරණසම්පත්තෙනා සුගත්තා ලොකවිදු අනුත්‍යරෝ පුරිසදමසාරී සත්‍ය, දෙවමනුසානා. වූදේ හගවා'ති.

1. ගදක. (මජස්)

2. පුලුවික සඳුදු. (මජස්), පුලුවික සඳුදු. (PTS, සාම, කම)

3. පරිවේච (කම), පරිවේච (PTS, සාම, කම)

අවැන්නි, ප්‍රහාණප්‍රධානය කවරේ ද? මහජෙන්නි, මෙහි මහජ තෙමේ උපන් කාමලිනරකය නො ඉවසයි. හැර පියයි බැහැර කෙරෙයි, ක්ෂීර කෙරෙයි, යලි නො හටගන්නා බවට පමුණුවයි. උපන් ව්‍යාපාද්‍රව්‍යනරකය ... උපන් විභිංඡාව්‍යනරකය ... උපන් උපන් ලාමක අකුසල් දහමුන් නො ඉවසයි, හැරපියයි, බැහැර කෙරෙයි, ක්ෂීර කෙරෙයි, යලි නොහටගන්නා බවට පමුණුවයි. ඇවැන්නි, මෙය ප්‍රහාණප්‍රධාන යැයි කියනු ලැබේ.

අවැන්නි, හාවනාප්‍රධානය කවරේ ද? ඇවැන්නි, මෙහි මහජ තෙමේ තුවූණින් සලකා විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ, වොය්ස්ග්ගය (ක්ලේඥත්‍යාගයට හා නිවන් පසක් කිරීම) අතට තැකැරු ව මුශුකුරා යන ස්මානිසම්බොධ්‍යඩ්‍රය වඩයි ... ධර්මවිවය සම්බොධ්‍යඩ්‍රය වඩයි...විරය සම්බොධ්‍යඩ්‍රය වඩයි...ප්‍රතිසම්බොධ්‍යඩ්‍රය වඩයි ... ප්‍රග්‍රෑමිසම්බොධ්‍යඩ්‍රය වඩයි ... සමාධිසම්බොධ්‍යඩ්‍රය වඩයි ... විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, වොය්ස්ග්ගය අතට තැකැරු වැ මුශුකුරා යන උපක්ෂා සම්බොධ්‍යඩ්‍රය වඩයි. ඇවැන්නි, මේ හාවනාප්‍රධානයැයි කියනු ලැබේ.

අවැන්නි අනුරක්ෂණප්‍රධානය කවරේ ද? ඇවැන්නි මෙහි මහජ තෙමේ අයිකසස්සේ ය පුලුවකසස්සේ ය විනිලකසස්සේ ය විවිජ්දනක සස්සේ ය උද්ධිමානකසස්සේ ය යන මොවුන්ගේ වශයෙන් උපන් යහපත් සමාධිතිම්තය (විත්තසමාධිය) රැකගති. ඇවැන්නි මෙය අනුරක්ෂණප්‍රධාන යැයි කියනු ලැබේ.

ඡ්‍යෙන සතරෙක: සිවුසස් පිළිවිද්‍යා තුවණ, සිවුසස් තුවණ අනුව හිය තුවණ, පර සින් දන්නා තුවණ, සම්මතියෙහි තුවණ (ලඩ කි තුන් තුවූණින් ඉතිරි සියලු තුවණ.)

අතාප වූ ද ඡ්‍යෙන සතරෙක: දුකෙහි තුවණ, දුක් උපදිවන හෙතුයෙහි තුවණ, දුබනිරෝධයෙහි තුවණ, දුක් තැස්මට යන පිළිවෙන්හි තුවණ ග්‍රෑහන ආපත්‍යඩ්‍රය (සෝවන් මහ ලබනුවට කරුණු) සතරෙක: ස්ත්‍රීරුෂ්‍ය සේවනාය, බණ ඇසීම, උපාය මනස්කාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය.

ගෙෂා ආපන්නාඩ්‍රය (සෝවන් වූවූගේ අඟ) සතරෙක: ඇවැන්නි, මෙහි ආරය ග්‍රෑවකයා බුදුරුජ කෙරෙහි ‘ඒ හාගාවතුන් වහන්සේ මේ මේ කරු-කින් අරහත් ය, සම්ක්ෂම්බුද්ධ ය, විද්‍යාවරණ සම්පත්නා ය, සුගත ය, ලාක්විත් ය, නිරුත්තර පුරුෂදම්සාරී ය, දෙවි මිනිස්නට යාසනා ය, බුද්ධ ය, හගවත් යැ’ යි ඉණ දැන පැහැදිලෙන් සමන්විත වෙයි.

ධලම අවශ්‍යවප්පසාදෙන සමන්තාගතො රෝති: සවාසඩාතො හගවතා, දමෙමා සන්දිධිකො, අකාලිකො, එහිපසසිකො, ඔපනාධිකො, පටවත්නා, වෙදිතබේ, විස්තුතිති.

සබික අවශ්‍යවප්පසාදෙන සමන්තාගතො රෝති: සුපටිපතන්නා හගවතා සාචකසබිකා, උප්පටිපතන්නා හගවතා සාචකසබිකා කුයාපටිපතන්නා හගවතා සාචකසබිකා සාම්විපටිපතන්නා හගවතා සාචකසබිකා, යදිද වතකාරී පුරිසයුගාති, අවු පුරිසපුගෙලා. එස හගවතා සාචකසබිකා ආහුණෙයෙයා පාහුණෙයෙයා දක්වෙණෙයෙයා අක්ෂලිකරණීයා අනුත්තර. පුක්කුදෙස්වත්නා ලොකසාති.

අරියකනෙනාහි සිලෙකි සමන්තාගතො රෝති අබණේඩි අව්‍යැශ්‍යෙනි අසබලෙනි අකමාසේහි තුළිසේහි විස්තුතුපසසෙහි අපරාම්බේහි සමාධිස-වත්තනිකෙහි.

වතකාරී සාමක්‍යාලිලාති: සොතාපතනීලල්, සකදාමිලල්, අනාග-මිලල්, අරභතාලිල්,

වතසේ, බාතුයා: පය්විධාතු, ආහාරාධාතු, තෙරෙධාතු, වායාධාතු,

වතකාරා ආහාරා: කබලිකාරා ආහාරා ඔලාරිකා, වා පුඩුමෙ, වා, එසසා දුතියා, මත්තාසක්වතනා තතියා, විස්තුතු. වතුත්.

වතසේ, විස්තුතුත්වයිනියා: රුපුපය. වා ආවුසා විස්තුතු. තිව්‍ය-මානා තිව්‍යති, රුපාරමණ. රුපසත්වයි. තනුපසෙවතා. වුද්ධි. විරුද්‍යි. වෙපුලල. ආප්‍රතිති. වෙදනුපය. වා ආවුසා -පෙ- සක්කුතුපය. වා ආවුසා -පෙ- සංඛාරුපය. වා ආවුසා. විස්තුතු. තනුපසෙවතා. තිව්‍යමානා. තිව්‍යති, සඩ්බාර-රමණ. සඩ්බාරපත්තිවයි. තනුපසෙවතා. වුද්ධි. විරුද්‍යි. වෙපුලල. ආප්‍රතිති.

ධරමය කොරෝහි ‘භාග්‍යවතුන් වහන්සේ විසින් දරමය මොනොවට (ත්‍රිවිධ කළුණාණදී විසින්) මොනොවට විදුරන ලද්දලද ය. එය තමා විසින් දක්කා යුතු ය, කල් නොයවා පල දෙන්නේ ය, ‘එච්, බලව’ සි විඛානයට සුදුසු ය, භාවතා වශයෙන් තම සිතු එලැවීමට සුදුසු ය. (ලද්සාටිනජ්ඩි තුවණුත්තන් විසින්) තම තමා කොරෝහි දත් යුතු යැයි දැන පැහැදිලෙන් සමන්විත වෙයි.

සඩිසයා කොරෝහි ‘පුරුෂ පුගල සතරක්වූ, පුරුෂ පුද්ගල අටදෙනෙක් වූ, භාග්‍යවතුන් වහන්සේගේ මේ ආචක සඩිස තෙමේ මතා පිළිවෙතට පිළිපන්නේ වෙයි, භාග්‍යවතුන් වහන්සේගේ ආචක සංස තෙමේ සංසුඩු පිළිවෙතට පිළිපන්නේ ලෙසි, භාග්‍යවතුන් වහන්සේගේ ආචක සංස තෙමේ නිවන් පිළිස පිළිපන්නේ වෙයි, භාග්‍යවතුන් වහන්සේගේ ආචක සඩිස තෙමේ සාම්වි කරමයට සුදුසු වූ පිළිපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආචක සඩිස තෙමේ දුරි සිටු ද ගෙනවුන් සිල්වන්නට දියැ යුතු දේ පිළිගැන්මට සුදුසු ය, ආගන්තුක දාය පිළිගැන්මට සුදුසු ය, නැමට පළමු ව ගෙනවුන් පිදියැ යුතු දේ පිළිගන්නට සුදුසු ය, දක්- මිණාව (පරලොව සඳහා දියැ යුතු දේ) පිළිගන්නට සුදුසු ය, දැනොත් මුද්‍රා තබා වැන්දා යුතු ය, සියලු ලොවට තීරුත්තර පින්කෙත යැයි සි ඉණ දැන පැහැදිලෙන් සමන්විත වෙයි. මුලු හෝ අගු නොවුන් සිකපද ඇති, මදු නොවුන් සිකපද ඇති, පිළිවෙළින් දෙක තුන බැහින් නො- බුන් සිකපද ඇති, අතරතුර නොවුන් සිකපද ඇති, තෘජ්ණදායන්වයෙන් මිදුණු බුද්ධාධිවිජයන් විසින් පසස්නා ලද තෘජ්ණා දැජ්වීන් විසින් පරා- මරුගනය නො කරන ලද, සමාධිය පිළිස පවත්නා, ආර්යයනාට ප්‍රිය මතාප වූ සිලයන්ගෙන් සමන්විත වෙයි.

අුමණුථිල (මහණකමේ එල) සතරකි. ගෞත ආපත්තිථිලය, සකඟුම්ථිලය, අනාගාම්ථිලය, අර්හත්ස්ථිලය.

ඩාතු සතරක: පාරීවිධාතුව, ආපොධාතුව, තෙජේධාතුව, ව්‍යාපුධාතුව.

ආහාර සතරක: දැල වූ හෝ සියුම වූ කබලිකාරාහාරය, දෙවෙනි ජ්‍රේරණාහාරය තෙවෙනි මතාස්සංස්ථිවෙතනාහාරය, සතර වැනි විජ්‍යනාහාරය.

විජ්‍යනාස්ථිලු (සිත සිවුනා තැන්) සතර දෙනෙක: ඇවැන්නි, (පස්ව- වොකාර හවයෙහි) රුපස්කන්ධය ඇසුරු කොට, රුපස්කන්ධය ගොදුරු කොටු රුපස්කන්ධය ප්‍රතිශ්යා කොට, තෘජ්ණායෙන් තෙමන ලද වූ සියලු සියලු සිවුනාය එසුරු සිටින්නය එලැඹ සිටිනුයේ සිටි, වැඩීමට වැළිමට මහන් බවට පැමිණේ. ඇවැන්නි, (වතුවොකාර හවයෙහි) වෙදනාස්කන්ධය ඇසුරු කොට ... හෝ සංජුස්කන්ධය ඇසුරු කොට, සය්කාර ස්කන්ධය ගොදුරු කොට, සංස්කාර ස්කන්ධය ප්‍රතිශ්යා කොට තෘජ්ණායෙන් තෙමන ලද වූ අභියංස්කාර විජ්‍යනාය එලැඹ සිටිනුයේ සිටි, වැඩීමට වැළිමට මහන් බවට පැමිණයි.

වහනාරි අභිජමනාතී: රජුගත්තී, ගව්ත්තී, දේසාගත්තී, ගව්ත්තී, මොහා-ගත්තී, ගව්ත්තී, හායාගත්තී, ගව්ත්තී.

වතනාරෝ, කණුප්පාදු: ටිවරහෙතු වා ආවුසේ, හිකුත්තා තත්තා උපැජ්ඡමාතා උපැජ්ඡත්තී, පිණ්ඩපාතහෙතු වා ආවුසේ, හිකුත්තා තත්තා උපැජ්ඡමාතා උපැජ්ඡත්තී, සෙනාසනහෙතු වා ආවුසේ, හිකුත්තා තත්තා උපැජ්ඡමාතා උපැජ්ඡත්තී, ඉතිහව්ගවහෙතු වා ආවුසේ, හිකුත්තා තත්තා උපැජ්ඡමාතා උපැජ්ඡත්තී.

වතසේසා පටිපද්: දුකුඩා පටිපද ද්‍රූඩාහිඳුකු, දුකුඩා පටිපද බිපා-හිඳුකු, සුඩා පටිපද ද්‍රූඩාහිඳුකු, සුඩා පටිපද බිපාහිඳුකු.

අපරා පි වතසේසා පටිපද: අකුමා පටිපද, බමා පටිපද, දමා පටිපද, සමා පටිපද,

වතනාරි ධමමපදතී: අනෑකිජ්ඩා, ධමමපද, අබ්‍යාපාදු ධමමපද, සම්මාසත් ධමමපද, සම්මාසමාධි ධමමපද.

වතනාරි ධමමසමාදනාතී: අනෑවුසේ, ධමමසමාදනා, ප්‍රඩුඩුප්‍රත්තන-දුකුඩුමක්වා ආයත්තික්ව දුකුඩුවිපාකා, අනෑවුසේ, ධමමසමාදනා, ප්‍රඩුඩුන්තන-දුකුඩා, ආයතී, සුබවිපාකා, අනෑවුසේ, ධමමසමාදනා, ප්‍රඩුඩුන්තනසුබක්. ආයතී, දුකුඩුවිපාකා, අනෑවුසේ, ධමමසමාදනා, ප්‍රඩුඩුන්තනසුබක්වා ආයතී, ව සුබවිපාකා.

වතනාරෝ, ධමමකඩන්ධා: සිලකුඩුන්ධා, සමාධිකුඩුන්ධා, පසුඩුකුඩුමඹ්ධා, ව්‍යුත්තුකුඩුමඹ්ධා.

වතනාරි බලාතී: විරියබලා, සත්‍යබලා, සමාධිබලා, පසුඩුබලා.

වතනාරි අධිවියානාතී: පසුඩුධිව්‍යනා, සව්‍යධිව්‍යනා, ව්‍යාධිව්‍යනා, උපසමාධිව්‍යනා.

වතනාරි පක්ෂභාකරණතී: එකා-සඩ්‍යාකරණ්ඩීතයා, පැඹුදුහා, පටි-පුවිසා-බ්‍යාකරණ්ඩීතයා, පැස්දුහා, විහුරුභාකරණ්ඩීතයා, පැස්දුහා, යිප්ලීතයා, පැස්දුහා.

1. වතනාරෝ පක්ෂභාකරණ (ජාත, සාම, කල)

අගතිගමන සතරෙක: ජන්දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගති-යට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බිංඡනෙන් අගතියට යේ.

තාශණෝත්පාද (තාශණාව උපදානට අරමුණු) සතරෙක: ඇවැත්ති, මහුණහට සිවුරු නිසා හෝ තාශණාව උපදිනුයේ උපදී, පිණ්ධිපානය නිසා හෝ මහුණහට තාශණාව උපදිනුයේ උපදී, සෙනපුන් නිසා හෝ මහුණහට තාශණාව උපදිනුයේ උපදී, ප්‍රත්‍යායෝගි ප්‍රණිත බව ප්‍රණිතතර බව ආදි හේතුයෙන් ද මහුණහට තාශණාව උපදිනුයේ උපදී.

ප්‍රතිපත්ති සතරෙක: ලැයි වැ පැමිණෙන මාරගඳුනය ඇති දුකා සේ පිළිපදනා පිළිවෙත ය, වහා ලබන මාරගඳුනය ඇති දුකාසේ පිළිපදනා පිළි-වෙත ය, ලැයි වැ ලබන මාරගඳුනය ඇති සුව සේ පිළිපදනා පිළිවෙත ය, වහා ලබන මාරගඳුනය ඇති සුව සේ පිළිපදනා පිළිවෙත යි.

අනා දු ප්‍රතිපත්ති සතරෙක: (ප්‍රධන් විරය වැඩිමෙහි දී) ශිතාදිය තො ඉවසන බව ඇති පිළිවෙතය, ශිතාදිය ඉවසන බව ඇති පිළිවෙත ය, ඉන්දිය දමන සංඛ්‍යාත පිළිවෙතය, අකුගල විතරක සංස්ක්‍රීත නැමැති පිළිවෙතයි.

ධරමපද (දහම් කොටස්) සතරෙක: අනාහිත්‍ය නම් වූ දහම් කොටස ය, අව්‍යාපාද නම් වූ දහම් කොටස ය, සම්සක්ස්මාත් නම් වූ දහම් කොටස ය, සම්සක් සමාධි නම් වූ දහම් කොටස යි.

ධරමසමාදාන සතරෙක: ඇවැත්ති, වත්මන්හි දුක් සහිත වූ ද මත්තෙහි දු දුක් විපාක ගෙන දෙන දෙන දෙන දුක් යෙක් ඇත. වත්මන්හි දුක් ඇති මත්තෙහි සැප විපාක ගෙන දෙන දෙන දුක් යෙක් ඇත, විරතමාන-යෙහි සුව ඇති, මත්තෙහි දුක් ගෙන දෙන දුක් යෙක් ඇත, වත්මන්හි සුව ඇති මත්තෙහි දු සුව ගෙන දෙන දුක් යෙක් ඇති.

ධරමස්කන්ධ සතරෙක: ශිලුගුණය (එලුකිලය), සමාධිගුණය (එල-සමාධිය), ප්‍රජුගුණය (එලුප්‍රජුව), විමුක්තිගුණය (එලුවිමුක්තියි).

බල සතරෙක: විරය බලය, සමානිබලය, සමාධිබලය, ප්‍රජුබලයි.

අධිජ්‍යාන (ඉණාධික පුරුෂයෙන් සිවුනා තැන්) සතරෙක: ප්‍රජුධිජ්‍යානය (රහත්පල තුවනු), සත්‍යාධිජ්‍යානය (සත්‍ය විවනය), ත්‍යාගාධිජ්‍යානය (ආම්‍ය පරිත්‍යාගය), උපගමාධිජ්‍යානය (කෙලෙස් සංස්ක්‍රීත්‍යාම).

ප්‍රශ්නව්‍යාකරණ සතරෙක: එකාන්තයෙන් විසැදියැ යුතු ප්‍රශ්නය, පිළිවිසු විසැදියැ යුතු ප්‍රශ්නය, බෙද විසැදියැ යුතු ප්‍රශ්නය, (තොවිසදා) කඩාලියැ යුතු ප්‍රශ්නයි.

වත්තාරී කමමානී: අන්‍යාවූසා කමමා කණ්ඩා කණ්ඩාවිපාකං, අන්‍යා-වූසා කමමා සුකකා සුකකාවිපාකං, අන්‍යාවූසා කමමා කණ්ඩාසුකකා කණ්ඩා-සුකකාවිපාකං. අන්‍යාවූසා කමමා දක්ණා අසුකකා අක්ණා අසුකකාවිපාකං කමටකියාය සංවත්තානී.

වත්තාරී සවිත්කරණීයා බමමා: පුබේත්තිවාසා සත්තියා සවිත්ක-රණීයා, සත්ත්වානා මුත්‍රාපජාත්තා වත්තුනා සවිත්කරණීයා, අවස්ථා විමොක්කා කායනා සවිත්කරණීයා, ආසවානා බයා පසුකැළුය සවිත්කරණීයා.

වත්තාරී ඔසා: කාමොතසා, හව්‍යාතසා, දිගැව්‍යාතසා, අවිජ්‍යාතසා.

වත්තාරී යොගා: කාමයාගෙනා, හව්‍යාගෙනා, දිව්‍යාගෙනා, අවිජ්‍යා-ගෙනා.

වත්තාරී විසඟනුකාළා: කාමයාගවිසඟනුගෙනා, හව්‍යාගවිසඟනු-ගෙනා, දිව්‍යාගවිසඟනුගෙනා, අවිජ්‍යාගයාගවිසඟනුගෙනා.

වත්තාරී ගනතා: අහිජකා කායගන්නා, බ්‍ර්‍යාපාදු කායගන්නා- සිල්බතපරාමාසා, කායගන්නා, ඉදාසව්‍යාචිනිවෙසා කායගන්නා.

වත්තාරී උපාදනානී: කාමුපාදනා, දිවුපාදනා, සිල්බතුපාදනා, අන්ත්‍රා-දුපාදනා.

වත්තාසා යොනීයා: අන්තර්යෙනානී, ජලාබුර්යෙනානී, සංසද-රයෙනානී, ඕපජාතිකයෙනානී.

කරම සතරක: ඇවැත්ති, කළ වූ කළ විපාක ඇති කරමයෙක් (දය අකුරල කරමපරිය) ඇත. ඇවැත්ති, සුදු හි සුදු විපාක ඇති කරම යෙක් (කුගලකරමපරිය) ඇත. ඇවැත්ති, කළ සුදු මිශ්‍ර වූ ද කළ සුදු විපාක ඇත්තාවූ ද කරමයෙක් (සුවදුක් දෙන මිශ්‍ර කරමයෙක්) ද ඇත. ඇවැත්ති, කළ තොවූ ද සුදු තොවූ ද කළ සුදු විපාක තැනි යමෙක් කරම-ක්ෂයය පිණිස පවත්තේ ද එබදු වූ කරමයෙක් (සතර මාරගණුනාය) ඇති.

සාක්ෂාත්කරණීය ධර්ම සතරක: පුරුවෙනිවියය (පෙර වූසු කද පිළිවෙළ) පිහියෙන් පසක් කළ යුතු, සත්වයන්ගේ වූති උපජන්ති දෙක දිවැයින් පසක් කළ යුතු, විමෝක්ෂ අවසහජාත තාම කඩින් පසක් කළ යුතු. ආස්ථියන් ගේ ක්ෂයය රහන්පල තුවිණින් පසක් කළ යුතු.

ඉස (මහවතුරු) සතරක: කාම ඔසය (පංචකාමගුණික රාගය), හට ඔසය (රුපාරුපසවයන්ගේ ජන්දරාගය), දූෂ්චරී ඔසය (දෙසැට මිස දිවු), අවිද්‍යා ඔසය.

යොග (සතුන් සසර යොදන බෙදින අකුසල්) සතරක: කාමයෙයය, හටයෙයය, දූෂ්චරීයෙයය අවිද්‍යායොගයි.

විසංයොග (බැඳුම් ලිජුපුම්) සතරක: කාමයෝග විසංයොගය (අභුභධ්‍යාතයන් එය පාදක කොට ලැබූ අනාගාමී මාර්ගයන්), හටයොග-විසංයොගය (රහන්මහ), දූෂ්චරීයොග විසංයොගය (සෝච්චාන් මහ), අවිද්‍යා-යොග විසංයොගයි (රහන්මහ).

ග්‍රන්ථ (සසර නාමරුපයන් ගැට ගසන බෙදින අකුසල්) සතරක: අන්ධියාව (නාම කය හා රුප කය හා සසර ගැට ගසන) කාය ග්‍රන්ථ-යෙක, ව්‍යාපාදය කායග්‍රන්ථයෙක, ශිලුවාත දුඩි කොට ගැන්ම කාය ග්‍රන්ථ-යෙක, මෙය ම සත්‍ය යැයි සෙස්ස හිස් යැයි පැවැති දුඩි දූෂ්චරීග්‍රහය කායග්‍රන්ථයෙක.

උපාදන (ගැනුම්) සතරක: කාමොපාදනය (රාග තැමැති ග්‍රහණය), දූෂ්චරීපාදනය (මිල්‍යාදූෂ්චරී තැමැති ග්‍රහණය), ශිලුවාතාපාදනය (ශිලු-ව්‍යාතයන් ගැන්ම), ආත්මවාදාපාදනය (ආත්මදාෂ්චරීග්‍රහණය).

යොති (කොටස්) සතරක: අණ්ඩිත යොතිය (බිජ්වලි උපන් සත්ව වර්ගය), රලාඩුර යොතිය (දලඩුයෙක් උපන් සත්ව වර්ගය), සංස්වේදීර යොතිය (අත්තුලන උණුහුමක් ඇති තැන උපන් සත්ව වර්ගය) ඔප-පාතික යොතිය (වේගයෙන් අවුත් පැන්තාවින් බදු වැ සොලොස් විය පත්තවින් සේ වහා පහළ වන අත් බැවි ඇති සත්ව වර්ගය.)

වතශයා ගබඹාවකකන්නියෝ: ඉඩාවූසේ, එකවෙතා, අසම්පරුනො, මාතුකුවේ. ඔකකමත්, අසම්පරුනො, මාතුකුවේයි. යාත්, අසම්පරුනො, මාතුකුවේසේ, නිකඩමත්. අයා පය්මා, ගබඹාවකකන්නි.

පුන ව පරං ආවූසේ, ඉඩාවූසේ, සම්පරුනො, මාතුකුවේ. ඔකකමත්, අසම්පරුනො, මාතුකුවේයි. යාත්, අසම්පරුනො, මාතුකුවේසේ, නිකඩමත්. අයා දුනියා, ගබඹාවකකන්නි.

පුන ව පරං ආවූසේ, ඉඩාවූසේ, සම්පරුනො, මාතුකුවේ. ඔකකමත්, සම්පරුනො, මාතුකුවේසේ. යාත්, අසම්පරුනො, මාතුකුවේසේ, නිකඩමත්. අයා තතියා, ගබඹාවකකන්නි.

පුන ව පරං ආවූසේ, ඉඩාවූසේ, සම්පරුනො වෙව මාතුකුවේ. ඔකකමත්, සම්පරුනො, මාතුකුවේයි. භාත්, සම්පරුනො, මාතුකුවේසේ, නිකඩමත්. අයා වතුන්, ගබඹාවකකන්නි.

වත්තාරෝ අත්තහාවපටලායා: අත්තාවූසේ, අත්තහාවපටලායා යස්ම්. අත්තහාවපටලාහේ අත්තසක්වතනා යෙව කමත් නො පරසක්වතනා. අත්තාවූසේ, අත්තහාවපටලාහේ, යස්ම්. අත්තහාවපටලාහේ පරසක්වතනා යෙව කමත් නො අත්තසක්වතනා. අත්තාවූසේ, අත්තහාවපටලාහේ, යස්ම්. අත්තහාවපටලාහේ අත්තසක්වතනා, වෙව කමත් පරසක්වතනා. ව. අත්තාවූසේ, අත්තහාවපටලාහේ, යස්ම්. අත්තහාවපටලාහේ නෙව අත්තසගක්වතනා කමත් නො පරසක්වතනා.

වතශයා දක්වාවිසුදියෝ: අත්තාවූසේ, දක්වාරා දෙකත් විසුරකින් නො පටිගාහකතා, අත්තාවූසේ, දක්වාරා පටිගාහකතා, විසුරකින් නො දෙකත්, අත්තාවූසේ, දක්වාරා නෙව දෙකත්, විසුරකින් නො පටිගාහකතා, අත්තාවූසේ, දක්වාරා දෙකත්, වෙව විසුරකින් පටිගාහකතා ව.

වත්තාරි සඩිගහවතුනි: දනා, පෙයාවජ්,¹ අත්තවරියා, සමානත්තා.

වත්තාරෝ අත්තරියවාහාරා: මුසාවාදේ, පිසුරා වාවා, එරුසා වාවා. සම්ප්‍රාප්‍රලාපා.

1. පෙයවජ් (සාමා, කම්)

ගරහාවනුන්නි (ගැබැ පිළිසිදුම්) සතරෙක: ඇටුත්නි, මෙහි ඇතැම් පුද්ගලයෙක් දැනුම නැත්තේ මවු කුසට බසි, දැනුම නැත්තේ මවු කුසැ වෙසයි, දැනුම නැත්තේ මවු කුසින් බිජි වෙයි. මේ පළමු ගරහාවනුන්නිය ය.

තව ද ඇටුත්නි, මෙහි එක්තර පුද්ගලයෙක් දැනුම ඇත්තේ මවු කුසට බසි, දැනුම නැත්තේ මවු කුසැ වෙසයි, දැනුම නැත්තේ මවු කුසින් බිජිවෙයි. මේ දෙවෙනි ගරහාවනුන්නිය ය.

තව ද ඇටුත්නි, මෙහි එක්තර පුද්ගලයෙක් දැනුම ඇත්තේ මවු කුසට බසි, දැනුම ඇත්තේ මවු කුසැ වෙසයි, දැනුම නැත්තේ මවු කුසින් බිජිවෙයි. මේ තෙවෙනි ගරහාවනුන්නිය ය.

තව ද ඇටුත්නි, මෙහි එක්තර පුද්ගලයෙක් දැනුම ඇත්තේ ම මවු කුසට බසි, දැනුම ඇත්තේ ම මවු කුසැ වෙසයි, දැනුම ඇත්තේ ම මවු කුසින් බිජි වෙයි. මේ සතර වන ගරහාවනුන්නිය යි.

ආත්මහාව ප්‍රතිලාභ (අත්බව ලැබීම්) සතරෙක: යම් අත්බව ලැබී-මෙක ආත්මසය-වෙතනාව (තමා විසින් කරන ලද වෙතනාව ම) පවතී ද පර-සය්ද්-වෙතනාව (මන:පුද්‍රාශක දෙවියන් ගේ සෙයින් අනුත් ගේ වෙතනාව) නො පවතී ද එඛදු අත්බව ලැබීමෙක් ඇත. ඇටුත්නි, යම් අත්බව ලැබී-මෙක පරසය්ද්-වෙතනාව ම පවතී ද (ක්‍රිඩාපුද්‍රාශක දෙවියන්ගේ සෙයින්) ආත්මසයය්ද්-වෙතනාව නොපවතී ද එඛදු අත්බව ලැබීමෙක් ඇත. ඇටුත්නි, යම් අත්බව ලැබීමෙක ආත්මසය-වෙතනාවත් පවතී ද පරසය-වෙතනාවත් පවතී ද එසේ වූ අත්බව ලැබීමෙක් ඇත. ඇටුත්නි, යම් අත්බව ලැබී-මෙක ආත්මසය-වෙතනාවත් නො පවතී ද පරසය-වෙතනාවත් නො ම පවතී ද එසේ වූ ආත්ම ප්‍රතිලාභයෙක් ඇත.

දක්ෂිණා විශුද්ධි (දනය පිරිසිදු කරන, මහත් පල කරන කරුණු) සත-රෙක: ඇටුත්නි, පිළිගන්නඩුගෙන් නොව දයකයාගෙන් පිරිසිදු වන දක්ෂිණාවෙක් (දනයෙක්) ඇත, දනයාගෙන් නොව පිළිගන්නඩුගෙන් පිරිසිදු වන දක්ෂිණාවෙක් ඇත, දයකයාගෙනුද පිළිගන්නඩුගෙනුද පිරිසිදු නොවන දක්ෂිණාවෙක් ඇත. දයකයාගෙනුද පිළිගන්නඩුගෙනුද පිරිසිදුවන දක්ෂිණාවෙක් ඇත.

සංග්‍රහවස්තු සතරෙකි: දනය, ප්‍රියවනාය, අරථවර්යාව, සමානාන්ම-කාව්.

අනාරය (ලාමකයන් ගේ) ව්‍යවහාර සතරෙකි: බොරුකීම, කේඛාම කීම, පරෝජ බස් බිජිම, හිජ බස් දෙඩීම.

වතකාරෝ අරියවොහාරා: මූසාවාද වේරමණි,¹ පිපුණාය වාචාය වේරමණි, එරුසාය වාචාය වේරමණි, සම්ප්‍රලාජා වේරමණි.

අපර පි වතකාරෝ අනරියවොහාරා: අදිවේය දිවයිවාදිතා, අසුතෙ පුතවාදිතා, අමුතෙ මුතවාදිතා, අවිස්කුතෙ වික්‍රිතවාදිතා.

අපර පි වතකාරෝ අරියවොහාරා: අදිවේය අදිවයිවාදිතා, අසුතෙ අසුතවාදිතා, අමුතෙ අමුතවාදිතා, අවිස්කුතෙ අවිස්කුතවාදිතා.

අපර පි වතකාරෝ: අනරියවොහාරා. දිමෙය අදිවයිවාදිතා, පුතෙ අසුතවාදිතා, මුතෙ අමුතවාදිතා, වික්‍රිතවාදිතා.

අපර පි වතකාරෝ අරියවොහාරා: දිවේය දිවයිවාදිතා, පුතෙ පුතවාදිතා, මුතෙ මුතවාදිතා, වික්‍රිතවාදිතා.

වතකාරෝ පුශ්‍රාලා: ඉධාවූසා එකවෙතා පුශ්‍රාලා අත්තනපෙ, හොති අත්තපරිතාපනානුයෙයාගමනුපුතෙකා, ඉධාවූසා එකවෙතා පුශ්‍රාලා පරතනපෙ, හොති පරපරිතාපනානුයෙයාගමනුපුතෙකා, ඉධාවූසා එකවෙතා පුශ්‍රාලා අත්තනනපෙ ව හොති අත්තපරිතාපනානුයෙයාගමනුපුතෙකා පරතනපෙ, ව පරපරිතාපනානුයෙයාගමනුපුතෙකා, ඉධාවූසා එකවෙතා පුශ්‍රාලා නෙව අත්තනනපෙ, හොති න අත්තපරිතාපනානුයෙයාගමනුපුතෙකා න පරතනපෙ, න පරපරිතාපනානුයෙයාගමනුපුතෙකා. සෞ අත්තනනපෙ අපරතනපෙ, දිවේය ධිමෙම නිව්‍යාතො, නිබුතො, සින්හුතො, පුබපටියංවේදී බුහමහුතො අත්තනා, විහරති.

අපර පි වතකාරෝ පුශ්‍රාලා: ඉධාවූසා එකවෙතා පුශ්‍රාලා අත්තනිතාය පටිපනෙකා, හොති නො පරහිතාය, ඉධාවූසා එකවෙතා පුශ්‍රාලා පරහිතාය පටිපනෙකා, හොති නො, අත්තනිතාය, ඉධාවූසා එකවෙතා පුශ්‍රාලා නෙව අත්තනිතාය පටිපනෙකා, හොති න පරහිතාය, ඉධාවූසා, එකවෙතා, පුශ්‍රාලා අත්තනිතාය වේව පටිපනෙකා, හොති පරහිතාය ව.

1. වේරමණි (කෙපුරි)

ආරය (සත්පුරුෂයන්ගේ) ව්‍යවහාර සතරකි: මූසවායෙන් වැළැක්ම, කේලාම කිමෙන් වැළැක්ම, පරෝස බෙඩින් වැළැක්ම, හිස් බස් දෙශුමෙන් වැළැක්ම.

අනා ද ආරය ව්‍යවහාර සතරක: නොදුටු දැයෙහි දක්නා ලද දි කියන බව, නො ඇසු දැයෙහි අසන ලද දි කියන බව, අමුතයෙහි (ආසුණ ආස්වාදන ස්පර්ශන නො කළ දැයෙහි) මුත යැ දි (ආසුණ ආස්වාදන ස්පර්ශන කරන ලද දි) කියන බව, අවිඳුතයෙහි (නො සිතු දැයෙහි) සිතන ලද දි කියන බව.

අනා ද ආරයව්‍යවහාර සතරක: නොදුටු දැයෙහි නො දක්නා ලද දි කියන බව, නො ඇසුලු දැයෙහි නො ඇසිණු දි කියන බව, අමුතයෙහි අමුත යැ දි කියන බව, අවිඳුතයෙහි අවිඳුත යැ දි කියන බව.

අනා ද ආරය ව්‍යවහාර සතරක: දුටු දැයෙහි දක්නා ලද දි කියන බව, ඇසු දැයෙහි අසන ලද දි කියන බව, මුතයෙහි මුත යැ දි කියන බව, විඳුතයෙහි විඳුත යැදි කියන බව.

පුද්ගලයේ සතර දෙනෙක: ඇවිත්ති, මෙහි එක්තරා පුහුලේක් ආත්මපරිතාපනානුයාගයෙහි (තමා තැවීමෙහි) යෝදෙන් ආත්මන්තප වෙයි, ඇවිත්ති, මෙහි එක්තරා පුහුලේක් පරපරිතාපනානුයාගයෙහි (අනුන් තැවීමෙහි) යෝදෙන් පරන්තප වෙයි. ඇවිත්ති, මෙහි එක්තරා පුහුලේක් ආත්මපරිතාපනානුයාගයෙහි යෝදෙන් ආත්මන්තප ද පරපරිතා-පනානුයාගයෙහි යෝදෙන් පරන්තප ද වෙයි. ඇවිත්ති, මෙහි එක්-තරා පුද්ගලයෙක් ආත්මපරිතාපනානු යාගයෙහි නො යෝදෙන් අත්මන්තප ද නො වේ පරපරිතාපනානුයාගයෙහි නො යෝදෙන් පරන්තප ද නො වේ. සේ ආත්මන්තප නො වූයේ (තමා නො තවත්තේ), පරන්තප ද නො වූයේ (අනුන් නො තවත්තේ) මෙ අත්බවිත ම නාජ්‍යානුත්තේ, කෙලෙස් නිවීමෙන් නිවූණේ, සිඹිල් වූයේ (ධ්‍යාන සැප මාරුග-සැප, එල සැප, නිවන් සැප යන) සුව විදුනා සුලු වූයේ බ්‍රහ්මහුත වූ ආත්මයෙන් (ග්‍රෑශ්‍ය වූ සිතින්) පුක්ත ව වෙයෙයි.

අනා වූ ද පුද්ගලයේ සතර දෙනෙක: ඇවිත්ති, මෙහි එක්තරා පුහුලේක් තමහට මිස පරහට වැඩ පිණිස පිළිපන්නේ නොවෙයි, ඇවිත්ති, මෙහි එක්තරා පුහුලේක් පරහට මිස තමහට වැඩ පිණිස පිළිපන්නේ නො වෙයි. ඇවිත්ති, මෙහි එක්තරා පුහුලේක් කමහට ද පරහට ද වැඩ පිණිස පිළිපන්නේ නො වෙයි. ඇවිත්ති, මෙහි එක්තරා පුහුලේක් තමහට ද, පරහට ද වැඩ පිණිස පිළිපන්නේ වෙයි.

දිස්ත්‍රිකායා පාරීක්වලයා

සඩින්පුනා

අපරේ පි වෙනාරෝ පුගෙලා: තමොතමපරායනා, තමොරුත්ති-
පරායනා, ජේත්තමපරායනා, ජේත්තිජේත්තිපරායනා.

අපරේ පි වෙනාරෝ පුගෙලා: සමණවලෝ, සමණපුමෝ, සමණ-
පුණබිලකා, සමණසු සමණපුමාලා.

ඉමේ බො ආච්චා තෙන හගවතා ජාතාතා පසකතා අරහතා
සමාසමුලුදෙනි වෙනාරෝ ධමා සමදක්වාතා. තත් සබැඳෙව
සඩායිතබං -පෙ- අන්‍ය හිතාය පුබාය දෙවමනුසානා.

පණුවතා

11. අන් බො ආච්චා තෙන හගවතා ජාතාතා පසකතා අරහතා සමා-
සමුද්ධිනා පක්ෂ ධමා සමදක්වාතා. තත් සබැඳෙව සඩායිතබං
න විවදිතබං, යටිදී මූහ්මවරිය අදිනිය අසක විරවීනිකා, තදසක
බහුජනාහිතාය බහුජනපුබාය ලොකානුකම්පාය අන්‍ය හිතාය පුබාය
දෙවමනුසානා.

කතමේ පක්ෂ: පණුවකබනධා- රුපසඩිනධා, වෙදනාසඩිනධා,
සක්කාසඩිනධා, සංඛාරසඩිනධා, විස්කුදුණසඩිනධා.

පණුවාපාදනකබනධා: රුපුපාදනකබනධා,¹ වෙදනුපාදනකබනධා, සක්කා-
පාදනකබනධා, සංඛාරපාදනකබනධා, විස්කුදුණපාදනකබනධා,

පණුව කාමගුණා: වක්වුවිශක්කායා රුපා ඉටි, කන්තා, මනාප,
පියරුපා කාමුපසංහිතා, රජනීයා, සොතටික්කායා සඳු, -පෙ-
සාණටික්කායා ගනධා, -පෙ- උවකාවිශක්කායා රසා, -පෙ- කාය-
විශක්කායා එළාවක්කාව, ඉටි කන්තා මනාප, පියරුපා කාමුපසංහිතා,
රජනීයා.

1. සිංහල (කෙපවි)

2. රුපුපාදනකබනධා (පේරා)

අනාථ වූ ද පුද්ගලයෝ සතරදෙනෙක: අදුරු වූයේ අදුර ම පර ලොවී ගතිය කොටුනි (අදුරින් අදුරට යන) පුහුලාය, අදුරු වූයේ එලිය පරලොවී ගතිය කොටුනි (අදුරෙන් එලියට යන) පුහුලාය, එලිමත් වූයේ අදුර පරලොවී ගතිය කොටුනි (එලියෙන් අදුරට යන) පුහුලාය, එලිමත් වූයේ එලියම පරලොවී ගතිය කොටුනි (එලියෙන් එලියට යන) පුහුලාය.

අනාථ වූ පුද්ගලයෝ සතර දෙනෙක: අවලුළුමණයාය (සේවාන් මහන ය), ප්‍රමණපද්මය හෙවත් පියුමක් බඳු මහන ය (සකාඛාලී මහන ය), ප්‍රමණප්‍රායේචිරිකය හෙවත් හෙළ පියුමක් බඳු මහන ය (අනාභාලී මහනය), ප්‍රමණයන් අතුරෙහි ප්‍රමණ සුකුමාර ය හෙවත් සියුමැලි මහන ය (රහන් මහන තෙමෙන් ය.)

ඇටුන්නි, මොහු දත්තා දක්නා අර්හන් සම්ස්සම්බුද්ධ වූ ඒ භාග්‍ය-විතුන් වහන්සේ විසින් මොනොවට ම විදරන ලද සතර ධර්මයෝය. එය ... දෙවි මිනිස්නට යහපත පිණිස, වැඩි පිණිස, සුව පිණිස සියලුලන් විසින් ම සමග වැඩියැ යුතු.

පණ්ඩවකය

11. ඇටුන්නි, දත්තා දක්නා අර්හන් වූ සම්ස්සම්බුද්ධ වූ ඒ භාග්‍ය-විතුන් වහන්සේ විසින් මොනොවට විදරන ලද පණ්ඩව ධර්ම කෙනෙක් ඇත. යම්සේ මේ සයේ දීර්ඝ කාලයක් පැටුනිය හැකි වන්-නේද, බොහෝ කළක් සිටිය හැකි වන්නේද එසේ වනු පිණිස, එහි තොප සියලු දෙනා ම විසින් සමග වැඩියැ යුතු, විවද ද නො කළ යුතු. එය බොහෝ දෙනාට එක් පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිස්නට යහපත පිණිස, වැඩි පිණිස, සුව පිණිස වන්නේය.

කවර පණ්ඩව ධර්ම කෙනෙක් ද යන්: ජකන්ධ පසෙක - රුපස්කන්ධය, වෙදනාස්කන්ධය, සංජුස්කන්ධය, සංස්කාරස්කන්ධය, විජ්‍යනාස්කන්ධය.

උපාදනාස්කන්ධ පසෙක: රුපොපාදනාස්කන්ධය, වෙදනාපාදනාස්කන්ධය, සංජුපාදනාස්කන්ධය, සංස්කාරපාදනාස්කන්ධය, විජ්‍යනාපාදනාස්කන්ධය.

කාමගුණ (කාම කොටස) පසෙක: වක්ෂුර්විජ්‍යනයෙන් දත් යුතු වූ ඉෂ්ට වූ කාන්ත්ත වූ මන විඩින්නා වූ ප්‍රියස්වහාවය ඇති කාම නිශ්චිත වූ ඇප්‍රම්‍ල කටයුතු වූ රුපයෝය ය, ග්‍රොතු විජ්‍යනයෙන් දත් යුතුවූ ... ගබද යෝය ය, සාරු විජ්‍යනයෙන් දත් යුතුවූ ... ගන්ධයෝය ය, එහ්වාවිජ්‍යනයෙන් දත් යුතුවූ වූ ... රසයෝය, කායවිජ්‍යනයෙන් දත් යුතුවූ වූ ඉෂ්ට වූ, කාන්ත්ත වූ මන විඩින්නා වූ ප්‍රිය සවහාවය ඇති කාම නිශ්චිත වූ ඇප්‍රම්‍ල කටයුතු වූ සුජ්‍යවිව්‍යයෝ යි.

පසුව ගතියා: නිරයා, තිරව්‍යානායානි, පෙන්වීසයා,
මුණුසා, දෙවා.

පසුව මව්‍යාමියානි: ආචාර්යමව්‍යරියා, කුලමව්‍යරියා, ලාභමව්‍යරියා,
ව්‍යාමව්‍යරියා, ධමමව්‍යරියා.

පසුව නිවරණානි: කාමව්‍යන්තිවරණා, බ්‍රාපාද්‍යනිවරණා, එනළිඛි-
නිවරණා, උඩ්විව්‍යකුවනිවරණා, විවික්ව්‍යනිවරණා.

පැණුවාරණාගියානි සංගෝපනානි: සකකායදියි, විවික්ව්‍ය, සිලබ-
කපරාමාසා, කාමව්‍යන්දේ, බ්‍රාපාදේ.

පැණුදිමහාගියානි සංගෝපනානි: රුපරාගො, අරුපරාගො, මානො,
උදිවා, අව්‍යාජා.

පසුව සික්කාපදනි: පාණාත්ථාතා, වේරමණි, අදිනා දානා, වේරමණි,
කාමෙසු මිව්‍යාවාරා වේරමණි, මූසාවාද වේරමණි, සුරාමෙරයමජ්-
පමාදවිනා වේරමණි.

පසුව අහබබටයානානි: අහබබා ආවුසා, බේණාසවා හික්කු
සංවිච්ච පාණා ණ්‍රේතා, ට්‍රාරෝපත්‍රා, අහබබා, බේණාසවා හික්කු
අදිනා ලේයනසකිවාතා ආදියිතා, අහබබා බේණාසවා හික්කු මෙප්‍රානා
ධමම්. පටිසෙවිතා, අහබබා බේණාසවා හික්කු සම්පරානමුසා, හාසිතා,
අහබබා බේණාසවා හික්කු සනකියිකාරකා කාමේ පරිහුණුර්තා. මසයාපාපි
පුළුව අගාරියකඟුමතා.

පසුව බ්‍රාසනානි: සැන්බ්‍රාසනා, ගෙෂගබ්‍රාසනා, ඔරාගබ්‍රාසනා,
සිලබ්‍රාසනා, දිවිධිබ්‍රාසනා. නාවුසා සකකා සැන්බ්‍රාසනාහෙතු වා
හොගබ්‍රාසනාහෙතු වා රෝගබ්‍රාසනාහෙතු වා කායසා හෙද පරම්මරණා
අපාය. දුගෙන්. විනිපාතා නිරය. උපපර්තන්. සිලබ්‍රාසනාහෙතු වා
ආවුසා සකකා දිවිධිබ්‍රාසනාහෙතු වා කායසා හෙද පරම්මරණා අපාය.
දුගෙන්. විනිපාතා නිරය. උපපර්තන්."

ගති (කරම කළවුන් යෑ යුතු තැන්) පසෙක: නිරය, තීරිසන් යෝනිය, ප්‍රෙතලෝකය, මිතිස් ලොව, දෙවලොව.

මාත්සරය (මපුරුබවි) පසෙක: ආචාර්යමාත්සරයය, කුලමාත්සරයය, උගමාත්සරයය, වර්ණමාත්සරයය, ධර්මමාත්සරයය.

නීවරණ පසෙක: කාමවිෂන්දනීවරණය, ව්‍යාපාදනීවරණය, උනම්දිනීවරණය, උදිවිවකුක්කුවට නීවරණය, විවික්ව්‍යනීවරණය.

මරම්භාගිය සංයෝජන පසෙක: සත්කායදාෂ්ථීය, විවික්සාව, ශිලුවනපරාමර්ගය, කාමවිෂන්දය, ව්‍යාපාදය.

උද්ධම්භාගිය සංයෝජන පසෙක: රුපරාගය, අරුපරාගය, මානය, උද්ධවිවය, අවේද්‍යාව.

හික්ෂාපද (හික්ෂා කොටස්) පසෙක: ප්‍රාණසානයෙන් වැළැක්ම, අද්ත්තාදනයෙන් වැළැක්ම, කාමලීර්ඝවාරයෙන් වැළැක්ම, මුසාවාදයෙන් වැළැක්ම, මත්බවට ද ප්‍රමාදයට ද කාරණ වූ රහමෙර පිමෙන් වැළැක්ම.

අහව්‍ය (නොවියැ හැකි) කරුණු පසෙක: ඇවැත්ති, රහත් මහණ තෙමේ සිතා ප්‍රාණියකු දිවියෙන් තොර කරන්නට නො හැක්කේ ය, රහත් මහණ තෙමේ නො දුන් දැයක් සොර සිත්තින් ගත්නට නො හැක්කේ ය, රහත් මහණ මෙවුන්දම් සෙවුනට නො හැක්කේ ය. රහත් මහණ තෙමේදාන මුසවා තෙපලන්නට නො හැක්කේ ය, රහත් මහණ තෙමේ පෙර හිඹි කාලයෙහි මෙන් රස් කොට තබා ගෙන කාමවස්තුන් පරිභාග කරන්නට නො හැක්කේ ය.

ව්‍යුහන පසෙක: දූතිව්‍යසනය, සොගව්‍යසනය, රෝගව්‍යසනය, ශිල්ව්‍යසනය, අෂ්ට්‍රේව්‍යසනය. ඇවැත්ති, සත්වයේ දූතිව්‍යසන හෙයින් හෝ සොගව්‍යසන හෙයින් හෝ රෝගව්‍යසන හෙයින් හෝ රෝග ව්‍යුහන හෙයින් හෝ කාම්බින් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ස්ථාන වූ විවිස වැ පතිත වන තැන වූ නිරයට නො පැමිණෙන්. ඇවැත්ති, ශිල්ව්‍යසන හෙයින් හෝ අෂ්ට්‍රේව්‍යසන (මිර්ඝාදාෂ්ථී) හෙයින් හෝ සත්වයේ කාම්බින් මරණින් මතු සැපයෙන් පහ වූ, දුකට ස්ථාන වූ විවිග ව පතිත වන තැන වූ නිරයට පැමිණෙන්.

පසුව සමඟ: කුතිසමඟ, ගොගසමඟ, ආරුග්‍යසමඟ, සිලසමඟ, දියතිකමඟ. නාවුමසා සහා කුතිසමඟහෙතු වා ගොගසමඟහෙතු වා, ආරුග්‍යසමඟහෙතු වා කායසක ගෙද පරමරණ, සුගති. සහා ලොකා උපජ්‍යත්වී. සිලසමඟහෙතු වා, ආවුමසා සහා, දියතිසමඟහෙතු වා, කායසක ගෙද පරමරණ, සුගති. සහා ලොකා උපජ්‍යත්වී.

පසුව ආදිනවා දුස්සිලසා සිලවිපත්තියා: ඉධාවුමසා දුස්සිලො සිලවි-පත්තිකා පමාදයිකරණ. මහති. ගොගරාති. නිගෙවුත්ති. අය. පයමේ, ආදිනවා දුස්සිලසා සිලවිපත්තියා.

පුන ව පර. ආවුමසා දුස්සිලසා සිලවිපත්තියා පාපත්කා කිතතිසඳු අඛුණුගැවුත්ති. අය. දුතියා ආදිනවා දුස්සිලසා සිලවිපත්තියා.

පුන ව පර. ආවුමසා දුස්සිලො සිලවිපත්තිකා යක්‍රමදාව පරිසි. උපසඩාමත් යදි බෙත්තියපරිසි. යදි බාවහාරිසි. යදි ගහපතිපරිසි. යදි සමණපරිසි. අවිසාරදේ උපසඩාමත් මඩකුහුත්තා. අය. තතියා, ආදිනවා, දුස්සිලසා සිලවිපත්තියා.

පුන ව පර. ආවුමසා දුස්සිලො සිලවිපත්තිකා, සම්මුළේහා, කාල-කරාති. අය. වතුනෝ, ආදිනවා දුස්සිලසා සිලවිපත්තියා.

පුන ව පර. ආවුමසා දුස්සිලො සිලවිපත්තිකා, කායසක ගෙද පරමරණ, අපාය. දුනෙති. විනිපාත. නිරය. උපජ්‍යත්වී. අය. පසුවමේ, ආදිනවා, දුස්සිලසා සිලවිපත්තියා.

පසුව ආතිස-ස, සිලවිත්තා සිලසමඟය: ඉධාවුමසා, සිලවි, සිල-සමඟත්තා, අපාමාදයිකරණ. මහතා ගොගක්වකා අධිගෙවුත්ති. අය. පයමේ, ආතිස-සා, සිලවිත්තා, සිලසමඟය.

පුන ව පර. ආවුමසා සිලවිත්තා, සිලසමඟත්තාසක කළාගාරණ, කිතති-සඳා, අඛුණුගැවුත්ති. අය. දුතියා ආතිස-සා, සිලවිත්තා, සිලසමඟය.

සම්පත් පසක: ඇති සම්පත, භෞග සම්පත, ආරෝග්‍ය සම්පත, ශිල සම්පත, අඡ්‍රේ සම්පත. ඇවැන්නි, සත්වයේ ඇති සම්පත් හෙයින් හෝ ගෝග සම්පත් හෙයින් හෝ ආරෝග්‍ය සම්පත් හෙයින් හෝ කා බුන් මරණින් මතු සුවයට ස්ථාන වූ ස්වරුග ලෝකයට නො පැමිණෙන්. ඇවැන්නි, ශිල සම්පත් හෙයින් හෝ අඡ්‍රේසම්පත් (සමාජ අඡ්‍රේ) හෙයින් හෝ සත්වයේ කා බුන් මරණින් මතු සැපට ස්ථාන වූ ස්වරුග ලෝකයට පැමිණෙන්.

දුයිල්පුගේ ශිලවිපත්තියෙහි (දුයිල්බලට්) දෙස් පසක: ඇවැන්නි, මෙහි දුයිල් තෙම ශිලවිපත්තියට පැමිණියේ, ප්‍රමාද කාරණයෙන් මහත් භෞග (වස්තු) විනාශයට පැමිණෙයි. මේ දුයිල්පුගේ ශිලවිපත්තියෙහි පළමු දෙස යි.

තව ද අනෙකකි. ඇවැන්නි, ශිලවිපත්තියට පැමිණි, දුයිල්පුගේ ලාමක කීර්තිභාධයක් (අපකිර්තියක්) උස් වැ නැහෙයි. මේ දුයිල්පුගේ ශිලවිපත්තියෙහි දෙවනි දෙස ය.

තව ද අනෙකක් ඇත. ඇවැන්නි, ශිලවිපත්තියට පැමිණි දුයිල් තෙම කැන් පිරිසක් හෝ බමුණු පිරිසක් හෝ ගැහැවිපිරිසක් හෝ මහණ එරිසක් හෝ යම් යම් ම පිරිසක් කරා එලුළුණින්නේ නම් අභින නො ව (භාන සුපුරු ව) තෙද නැති ව එලුළුණියි. මේ දුයිල්පුගේ ශිලවිපත්තියෙහි තුන් වැනි දෙස ය.

තව ද අනෙකක් කියම්. ඇවැන්නි, ශිලවිපත්තා වූ දුයිල් තෙමේ සිහි මුලා වූයේ කළුරිය කෙරෙයි. මේ දුයිල්පුගේ ශිලවිපත්තියෙහි සතර-වන දෙස ය.

තව ද අනෙකක් කියම්. ඇවැන්නි, ශිලවිපත්තා වූ දුයිල් තෙම කා බුන් මරණින් මතු සැපයන් පහ වූ, දුකට ස්ථාන වූ, විවිධ වැ පතිත වන තැන වූ නිරයට පැමිණෙයි. මේ දුයිල්පු ගේ ශිලවිපත්තියෙහි පසවන දෙස යි.

සිල්වත්පුගේ ශිලසම්පත්තියේ අනුසාස පසක. ඇවැන්නි, මෙහි සිල්වත් කෙමේ ශිලයන් යුත්තවූයේ, නොපමා කරුණින් මහත් භෞගරාධියක් ලබයි. මේ සිල්වත්පුගේ ශිලසම්පත්තියෙහි පළමු වන අනුසාස ය.

තව ද අනෙකක් කියම්. ඇවැන්නි, ශිලසම්පත්තා වූ සිල්වත්පුගේ යහපත් කීර්තිභාධයක් උස් වැ නැහෙයි. මේ සිල්වත්පුගේ ශිල-සම්පත්ති දෙවනි අනුසාස ය.

පුන ව පර්. ආච්ච්‍යා, සිලවා සිලසම්පන්නා යක්ෂදදව පරිස උපසංඝමත් යදි බතනියපරිස. යදි මාගමණපරිස. යදි ගහපත්පරිස. යදි සමණපරිස. විසාරදේ උපසංඝමත් අමචිකුහුතා. අයා තතියා ආනිස්සා, සිලවාතා සිලසම්පදය.

පුන ව පර්. ආච්ච්‍යා සිලවා සිලසම්පන්නා අසම්මූල්‍යා කාල කරාත්. අයා වතුනෙකා ආනිස්සා සිලවාතා සිලසම්පදය.

පුන ව පර්. ආච්ච්‍යා සිලවා සිලසම්පන්නා කායසය හේද පරමාරණා පුළුත්‍රී. සහෙ. ලොක්. උපප්‍රත්ති. අයා පක්ෂවලා ආනිස්සා සිලවාතා සිලසම්පදය.

වෛදෝකන ආච්ච්‍යා හික්ම්‍යා පර්. වෛදේත්‍රකාමන පක්ෂව ධීමම අර්කිතත්. උපධිපෙන්, පරා, වෛදෝත්‍රබේඛා: කාලන වක්‍රාමීත් තො අකාලන, ඩැමතන වක්‍රාමීම් තො අභුමතන, සත්‍රෝතන වක්‍රාමීම් තො, එරුශන, අන්ස්-හිතන වක්‍රාමීම් තො, අන්ස්-හිතන, මෙතන-විතනන්! වක්‍රාමීම් තො දෙසනනමරනා ත්. වෛදෝකන ආච්ච්‍යා, හික්ම්‍යා පර්. වෛදේත්‍රකාමන. ඉමම පක්ෂ ධීමම අර්කිතත්. උපධිපෙන්, පරා, වෛදෝත්‍රබේඛා.

පක්ෂව පධානියඩානි: ඉධාච්ච්‍යා, හික්ම්‍යා සඳහා හොත්, යදුහත් කථාගතස් බොධි: ඉතිපි සො හගවා අරුහු. සමායම්බුද්ධා විෂ්ණාවරණ-සම්පන්නා පුළුතො ලොක්විදු අනුකූලරා පුරිසදම්සාරලී සත්‍රෝතන දෙවමනුස්සනා. බුමද්ධා හගවා, අපාඩාමධා හොත් අපාඩාමධා සම්වේපාකිනියා ගහණියා සමන්තාගතනා නාත්‍යීත්‍යාය නාවුමුණ්‍යාය මැණිමාය පධානකමාය, අසයා හොත් අමායාලී යථාහුත්. අතන නා ආවිකතනා සහුරි වා විශ්වැසු වා සමුහම්වාරිසු, ආරඳ්විරියා විහරනි අකුසලානා. ධමමානා. පහානාය කුසලානා. ධමමානා. උපසම්පදය රාමවා, දැනහපරකකමේ, අතික්විතකම්බැරා කුසලපුළු, ධමමානා, පක්ෂවා හොත් උදයන්ගාමිනියා පක්ෂවා සමන්තාගතනා අරියාය නිබෙකිඹාය සමායුජ්ඩාක්වාමිනියා.

තව ද අනොකෙකි. ඇවැන්නි, ශිලයෙන් යුත් සිල්වත් තෙමේ කුත් පිරිසකට වේවයි බමුණු පිරිසකට වේවයි ගැහැරී පිරිසකට වේ-වයි මහඟ පිරිසකට වේවයි යම යම ම පිරිසක් කර එලුළින්නේ නම, අභිජ වැ තෙදුනි වැ එලුළියි. මේ සිල්වත්පුගේ ශිලසම්පත්තියේ තෙවෙනි අනුසස ය.

තව ද අනොකෙකි. ඇවැන්නි, ශිලසම්පත්තා වූ සිල්වත් තැනැත්තේ සිඡ මුදා නොවූයේ කළුරිය කෙරෙයි. මේ සිල්වත්පුගේ ශිල සම්පත්ති සතරවැනි අනුසස ය.

තව ද අනොකෙකි. ඇවැන්නි, ශිලයෙන් යුත්ත වූ සිල්වත් තෙමේ කා බුන් මරණින් මතු සැපයට ස්ථාන වූ සගලුවට පැමිණෙයි. මේ සිල්වත්පුගේ ශිලසම්පත්තියේ පස්වැනි අනුසස ය.

ඇවැන්නි, මෙරමාහට වෝදනා කරනු රිසි වොදක හික්පුපු විසින් ධර්ම පසක් තමා කෙරෙහි එළවා මෙරමාට වොදනා කළ යුතු: පුදුපු කාලයෙහි කියන්නෙම්, නොකළේහි නොකියන්නෙම් දි යන සිත, වූ දැයින් (සත්‍යයෙන්) කියමි, නොවූ දැයෙකින් නො කියමි දි යන සිත, මොලෙක් බෙසින් කියමි, පරෙක් බෙසින් නො කියමි දි යන සිත, ඔපුට වැඩ කැමැති සිතින් මිස අවැඩ කැමැති සිතින් නො කියන්නෙම් දි යන සිත, මෙත්සිතින් මිස ද්වේප සහිත සිතින් නොකියන්නෙම් යන සිත. ඇවැන්නි, මෙරමාහට වෝදනා කරනු රිසි වෝදක මහණු විසින් මේ ධර්ම පස තමා කෙරෙහි එළවා මෙරමාට වෝදනා කළ යුතු.

ප්‍රාධානිකාධිග (ප්‍රධින් විරිය විභිනා මහණු තුළ විය යුතු ගුණවිග) පසෙක; ඇවැන්නි, මෙහි මහඟ තෙම සැදුහැ ඇත්තේ වෙයි. ඒ ගගවත් තෙමේ මේ මේ කරුණින් අරහත් ය, සම්ස්කරණම්බුද්ධ ය, විද්‍යාචන්-ගෙන් හා වරණධර්මයන් ගෙන් සම්පූර්ණ ය, පුරාණ ය, ලෝකවිදා ය, නිරුත්තර පුරුෂදම්පාරා ය, දෙවිමිනිස්තාව ගාස්තා ය, බුද්ධ ය, හග-විත් ය දි තත්ත්වයන් වහන්සේ ගේ බෝධිය (සතර මහ තුවනු) හද-හයි. රෝග තැන්තේ තිදුක් වූයේ, ඉතා ශිත ද නො වූ ඉතා උප්‍රේක්ෂණ ද නො වූ මධ්‍යම වූ, ප්‍රධන් විරියය වැඩිමට යෝග්‍ය වූ, සම ලෙස අහර පැස-වන උදාරාග්‍යන් යුත්ත වෙයි.

ඡාස්තහන් වහන්සේ කෙරෙහි හෝ තුවනැති සඩිරමසරුවන් කෙරෙහි හෝ තන් වූ පරිදි සිය වරද හෙළි කරන්නේ ගය නොවූයේ මායා තැන්තේ වෙයි.

ගක්ති ඇත්තේ, දුඩි උත්සාහ ඇත්තේ, කුසල් දහම්ගි බිජ නො-තැපු වැර ඇත්තේ, අකුසල් දහමුන් පහ කරනු පිළිස, කුසල් දහමුන් ලැබෙන්ම පිළිස පිරිපුන් විරිය ඇත්තේ වෙසෙයි.

පිරිපිදු වූ, කෙලෙපුන් විදුලිමට සමන්, මොනාවට දැක් වැනැයිමට යන තුවණින් යුත්ත වූයේ උදාරාග්‍යන්හි ප්‍රජායන් සමන්විතවූයේ, ප්‍රජාචන් වෙයි.

පසුව සුදුබාචාරායා: අවිහා අතපා සුදුසා සුදුසී අකනිටයා.

පසුව අනාගාමීනා: අනුතරාපරිනිඛායී, උපහවපරිනිඛායී, අසංඛාරපරිනිඛායී සසංඛාරපරිඛායී, උදිංසේගාමා, අකනිවෝගාමී.

පසුව වෙනොඩිලා: ඉධාවූසා හිකුවූ සහුරි කඩනි විවිකිවැනි නායිලුවනි න සමඟිදිනි. යො සො ආවූසා හිකුවූ සහුරි කඩනි විවිකිවැනි නායිලුවනි න සමඟිදිනි, තස්ස විත්තා න නමනි ආතපාය අනුයොගාය සාතවවාය පධානාය. යස්ස විත්තා න නමනි ආතපාය අනුයොගාය සාතවවාය පධානාය, අයා පයුමො, වෙනොඩිලා.

පුන ව පරං ආවූසා හිකුවූ ධිමෙම කඩනි විවිකිවැනි -පෙ- සංඛික කඩනි විවිකිවැනි, -පෙ- සිකිඛාය කඩනි විවිකිවැනි -පෙ- සමුහම්වාරිසු කුපිතො, හොති අනාතම්තනා, ආහතවිතො, බේලජාතො. යො සො ආවූසා හිකුවූ සමුහම්වාරිසු කුපිතො, හොති අනාතම්තනා, ආහත-විතො, බේලජාතො, තස්ස විත්තා න නමනි ආතපාය අනුයොගාය සාතවවාය පධානාය. යස්ස විත්තා න නමනි ආතපාය අනුයොගාය සාතවවාය පධානාය, අයා පක්ෂමො, වෙනොඩිලා.

පසුව ලෙනසා විනිඛනයා: ඉධාවූසා හිකුවූ කාමෙසු අවිගතරාගො, හොති අවිගත්තන්ද අවිගතපෙමො, අවිගතපිපාසා, අවිගතපරිලාහො, අවිගතතෙෂා. යො සො ආවූසා හිකුවූ කාමෙසු අවිගතරාගො, හොති අවිගත්තන්ද අවිගතපෙමො, අවිගතපිපාසා, අවිගතපරිලාහො, අවිගතතෙෂා, තස්ස විත්තා න නමනි ආතපාය අනුයොගාය සාතවවාය පධානාය. යස්ස විත්තා න නමනි ආතපාය අනුයොගාය සාතවවාය පධානාය, අයා පයුමො, ලෙනසා විනිඛනයා.

ඖබාවාස (අනාගාමී ද රහත් ද යන ඉඩ පුද්ගලයනට වාසයේරාන) පසෙක: අවිහය, අතජපය, සුදස්ස ය, සුදස්සයි ය, අකනිව්‍ය ය.

අනාගාමීහු පස් දෙනොක: අන්තරාපරිනිඛායි (ආයු කාලයේ මැදක් ද නො ඉක්මා ඇතර ද ම රහත් බවට පැමිණියේ) ය, උපහව්පරිනිඛායි (ආයු කාලයේ මැද කොටස ඉක්මා රහත් වුයේ) ය, අසඩාර පරිනිඛායි (වෙහෙස නැති ව සුවිස්ස රහත් වුයේ) ය, සඩඩාර පරිනිඛායි (ලන්-සාහ ඇති ව වෙහෙසි රහත් වුයේ) ය, උද්ධාසොත අකනිව්‍යාමී (අවිහය පටන් කොට සතර බණ්ලෝ ඉක්මා අකනිව්‍යට ගොස් රහත් වුයේ) ය.

වේනොවේල (සිත් තද බව) පසෙක: ඇවැත්ති, මෙහි මහජනක් ගාස්ත්‍යන් වහන්සේ කොරහි සැක කොරයි, විමති උපදවයි, නිය්විත නො වෙයි, නො පහදි. ඇවැත්ති, යම මහජනක් ගාස්ත්‍යන් වහන්සේ කොරහි සැක කොරයි ද විමති උපදවයි ද නිය්විත නො වෙයි ද නො පහදි ද, ඔහු ගේ සිත විරය කරනුවට, පුන පුනා විරයයෙහි යෙදෙනුවට, නිරතුරු විරය වඩනුවට, ප්‍රධන් විරය කරනුවට නො නැමෙයි. යමකු ගේ සිත විරය කරනුවට, පුන පුනා විරයයෙහි යෙදෙනුවට නිරතුරු විරය වඩනුවට ප්‍රධන් විරය කරනුවට නො නැමෙයි ද, මෙය පළමු වන වේනොවේලය යි.

තව ද අනෙකක් කියම්. ඇවැත්ති, මහජනක් (පර්යාජ්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද යන ත්‍රිවිධි) බරමයෙහි සැක කොරයි, විමති කොරයි..... (අඡ-වාරය පුද්ගල වූ ආරය සංසාය කොරහි සැක කොරයි, විමති කොරයි ... (අධිසිල අධිවිත්ත අධිප්‍රජා යන ත්‍රිවිධි) ශික්ෂකයෙහි සැක කොරයි. විමති කොරයි ... සබරමසරුන් කොරහි කිපුණේ, නොසතුවූ වුයේ, ගැටුණු සිතැත්තේ, හටත් තද බව ඇත්තේ වෙයි. ඇවැත්ති, යම මහජනක් සබරමසරුන් කොරහි කිපියේ නොසතුවූ වුයේ ගැටුණු සිතැත්තේ, හට-ගත් තද බව ඇත්තේ වේ ද, ඔහුගේ සිත විරය කරනුවට, පුන පුනා විරයයෙහි යෙදීමට, නිරතුරු විරය වඩනුවට, ප්‍රධන් විරය කරනුවට නො නැමෙයි ද. මෙය පස් වනු වේනොවේලය යි.

වේනොවේනිඛාන්ධ (සිත් බැදුම්) පසෙක: ඇවැත්ති, මෙහි මහජන තෙම කාලයන්හි නො පහ වූ ඇල්ම ඇත්තේ, නො පහ වූ ජන්දය ඇත්තේ, නො පහ වූ පුද්ගලය ඇත්තේ, නො පහ වූ පවස් ඇත්තේ නො පහ වූ දැවිලි ඇත්තේ, නො පහ වූ තාශ්ණා ඇත්තේ වෙයි. ඇවැත්ති, යම මහජනක් කාලයන්හි නො පහ වූ ඇල්ම ඇත්තේ, නො පහ වූ ජන්දය ඇත්තේ, නො පහ වූ පුද්ගලය ඇත්තේ, නො පහ වූ පවස් ඇත්තේ, නො පහ වූ දැවිලි ඇත්තේ, නො පහ වූ තාශ්ණා ඇත්තේ වෙයි ද, ඔහු ගේ සිත කොලෙස් තවන විරයය පිණිස, පුන පුනා විරය කරනු පිණිස, නිරතුරු ව විරය කරනු පිණිස, ප්‍රධන් වඩනු පිණිස නො නැමෙයි. යමකු ගේ සිත කොලෙස් තවන වැර පිණිස, පුන පුනා වැර වඩනු පිණිස, නිරතුරු ව වැර වඩනු පිණිස, ප්‍රධන් වඩනු පිණිස නො නැමෙයි ද, මෙය සිත පිළිබඳ පළමු විනිඛාන්ධය (සිත් බැදුම) වෙයි.

පුන ව පර. ආච්චේසා හික්වූ කාය අවිගතරාගො නොති -පෙ-
රුපෙ අවිගතරාගො නොති -පෙ-

පුන ව පර. ආච්චේසා හික්වූ යවිද්‍යා උදරාවහෙදකා ණුක්කෝන්වා
සෙයාපුබා පසකුපුබා මිධිපුබා අනුපුත්තා විහරති -පෙ-

පුන ව පර. ආච්චේසා හික්වූ අක්කුද්‍යතර. දෙවිනිකාය. පණිඩාය
මුහුමටරිය. වරති ‘ඉම්නාහ. සිලෙන වා වතෙන වා තපෙන වා
මුහුමටරියෙන වා දෙවා වා හවිස්සාම් දෙවික්කුද්‍යතරෝ වා’ති. යො සේ,
ආච්චේසා හික්වූ අක්කුද්‍යතර. දෙවිනිකාය. පණිඩාය මුහුමටරිය. වරති
‘ඉම්නාහ. සිලෙන වා වතෙන වා තපෙන වා මුහුමටරියෙන වා දෙවා වා
හවිස්සාම් දෙවික්කුද්‍යතරෝ වා ති, තස්ස විත්තා නා නමති ආතපාය
අනුයොගාය සාතවවාය පධානාය. යස්ස විත්තා නා නමති ආතපාය
අනුයොගාය සාතවවාය පධානාය, අය. පක්වමො මෙතසා
විනිබනේයා.

පක්වීන්දියාති: වක්වීන්දියා, සොතින්දියා, සාතින්දියා, ජීවහින්දියා.
කායින්දියා.

අපරාති පි පක්වීන්දියාති: පුබින්දියා, දුක්බින්දියා, සොමනාසින්දියා,
දෙමනාසින්දියා, උපක්බින්දියා.

අපරාති පි පක්වීන්දියාති: සඳින්දියා, විරිකින්දියා, සතින්දියා, සම-
ධින්දියා, පක්කුන්දියා.

පක්ව නිස්සරණීය ධාතුගො: ඉඩාච්චේසා හික්වූනා කාමේ මනසි-
කරෝනා, කාමෙපු විත්තා. නා පක්බින්දි තපයසිද්ධි සත්ත්වයිති නා විමුවවති
නොකැවමෙ. බො පනස්ස මනසිකරෝනා, තොකැවමෙ විත්තා. පක්බින්දි
පසිද්ධි සත්ත්වයිති විමුවවති. තිස්ස තා විත්තා. පුගතා. පුහාවිතා. පුවුවයිතා.
පුවුවිත්තා. විසංයුත්තා. කාමෙති, ගය ව කාමන්සුවවා උපරාත්තති ආසවා
විසාතා පරිඹාහා,¹ මුත්තා සො තොති, නා සො තා වෙදනා. වෙදනි,
ඉදමක්කාතා. කාමාතා. තීස්සරණා.

1. තීස්සරණීය (PTS, සාහා, කළු)

2. විසාතා පරිඹාහා (සාහා, කළු)

තව ද අනෙකක් ඇත. ඇවැත්ති, මහලෙක් පිය කය කෙරෙහි නො පහවු ඇල්ම ඇත්තේ වෙයි... බාහිර රුපය කෙරෙහි නො පහ වූ ඇල්ම ඇත්තේ වෙයි...

තවද අනෙකකි. ඇවැත්ති, මහලෙක් රිසි තාක් කුස පුරා කා යහන් සුවය (සැප පහපු දෙන ඇද පුවු පරිහරණය), පාර්ශ්ව සුවය (පුව පහපු ලැබෙන ලැබෙන හේ ඇලයෙන් ඇලයට පෙරලි පෙරලි හෝනා බව), නිදි සුව යන මෙහි යෝගෙන් වෙසෙයි...

තව ද අනෙකකි. ඇවැත්ති, මහලෙක් මේ ගිලයෙන් හෝ ව්‍යක්‍යෙන් හෝ තපයින් හෝ බෙසරින් මහබලුති දෙවියෙක් හෝ වන්නෙම්, එක්තරු (ස්වල්ප බල ඇති) දෙවියෙක් හෝ වන්නෙම් දි කිසි දෙවි-මුළුවෙක ඉපදීම පතා මහණදම් පුරයි. ඇවැත්ති, මේ ගිලයෙන් හෝ මේ ව්‍යතයෙන් හෝ මේ තපයින් හෝ මේ බෙසරින් මම මහ බලුති දෙවියෙක් හෝ වන්නෙම්, එක්තරු හෝ දෙවියෙක් වන්නෙම් දි කිසි යම් දෙවිමුළුවෙකු ඉපදීම පතා මහණදම් පුරයි ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර වඩිනු පිණිස, පුතා පුතා වැර වඩිනු පිණිස, ප්‍රධන් වඩිනු පිණිස නො නැමෙයි. මෙය පස්වනු වේමතාවිනිබන්ධය ය.

ඉන්දිය පසෙක: වක්ෂුරින්දියය, ගෞත්‍රෙන්දියය, සුළෙනන්දියය, ජීජ්ලේන්දියය, කායෙන්දියය.

අනාථ වූ ද ඉන්දිය පසෙක: සුබ ඉන්දියය, දුඛ ඉන්දියය, මස්මනසා ඉන්දියය, දෙෂරමනසා ඉන්දියය, උපස්භා ඉන්දියය.

අනාථ වූ ද ඉන්දිය පසෙක: ගුද්ධා ඉන්දියය, විරය ඉන්දියය, ස්මානි ඉන්දිය, සමාධි ඉන්දියය, ප්‍රජා ඉන්දියය.

නිෂරණිය (විස-පුක්ක වූ) වෙන්වූ ස්වභාව පසෙක: ඇවැත්ති, මෙහි (අසුහඩ්‍යානයන් නැගී සිට) කාමයන් මෙනෙහි කරන මහණපුගේ සිත කාමයන්හි නො පිටිසෙයි. (කාමයන්ති) නො පහදියි, නො රැදෙයි, නො ඇලෙයි. වැළිද තොක්බලමය (දැය අසුහයන් විඩා ලබන පුරම ද්‍යානය) මෙනෙහි කරන ඔහුගේ සිත තොක්බලමයෙහි පිටිසෙයි, එහි පහදී, එහි රැදි සිටි, එහි ඇලෙයි. ඔහුගේ ඒ සිත (අරමුණෙනි) මතා ව ගියේ, මොනොවට වැඩුණේ, කාමයන් කෙරෙන් මොනොවට නැගී සිටියේ, මොනොවට මිදුණේ, කාමයන් කෙරෙන් වෙන් වූයේ වෙයි. කාමයන් යෙතු කොට ගෙන යම් ආපුව කෙනෙක්, යම් දුක් කෙනෙක්, යම් කාම දැවිලි කෙනෙක් උපදනාපු ද, බවුන් යෙන් හේ මිදුණේ වෙයි. හේ ඒ (කාම වේදනා ද කාම පරිදා වේදනා ද යන ද්විවිධ) වේදනා නොවිදි. මේ (අසුහ ද්‍යානය) කාමයන්ගේ නිෂරණයැ (විස-යෝගයු) දි කියන ලදී.

පුන ව පරං ආච්චේසා හික්කුනො බෝපදා මනයිකරෝනා බෝපාදේ විත්තා නා පක්කින්දුත් නාපයිදුත් නා සනානිවධිත් නා විමුවවත්. අඛ්‍යාපාදා බො පනාසු මනයිකරෝනා අඛ්‍යාපාදේ විත්තා පක්කින්දුත් පසිදුත් සනානිවධිත් තැසු තා විත්තා පුළුගත් පුහාවිතා පුවුවියිත් පුවිමුත්තා විසංයුත්තා බෝපාදේනා. ගය ව බෝපාදුපටවියා උපාර්තන්ත් ආසවා විසානා පරිලාභා මුතෙකා සෞ තෙති. නා සෞ තා වෙදානා වෙදෙනි. ඉදමකඩානා බෝපාදායා නිසුරුණා.

පුන ව පරං ආච්චේසා හික්කුනො විහෙසාය. මනයිකරෝනා විහෙසාය විත්තා නා පක්කින්දුත් නාපයිදුත් නා සනානිවධිත් නා විමුවවත්. අවිහෙසා බො පනාසු මනයිකරෝනා අවිහෙසාය විත්තා. පක්කින්දුත් පසිදුත් සනානිවධිත් විමුවවත් තැසු තා විත්තා පුළුගත් පුහාවිතා පුවුවියිතා පුවිමුත්තා විසංයුත්තා විහෙසාය. ගය ව විහෙසපාවවියා උපාර්තන්ත් ආසවා විසානා පරිලාභා, මුතෙකා සෞ තෙති. නා සෞ තා වෙදානා වෙදෙනි. ඉදමකඩානා විහෙසාය නිසුරුණා.

පුන ව පරං ආච්චේසා හික්කුනො රුපෙ මනයිකරෝනා රුපෙපු විත්තා නා පක්කින්දුත් නාපයිදුත් නා සනානිවධිත් නා විමුවවත්. අරුපං බො පනාසු මනයිකරෝනා අරුපං විත්තා පක්කින්දුත් පසිදුත් සංතිවධිත් විමුවවත්. තැසු තා විත්තා පුළුගත් පුහාවිතා පුවුවියිතා පුවිමුත්තා විසංයුත්තා රුපෙත්. ගය ව රුපෙපාවවියා උපාර්තන්ත් ආසවා විසානා පරිලාභා, මුතෙකා සෞ තෙති නා සෞ තා වෙදානා වෙදෙනි. ඉදමකඩානා රුපෙනා නිසුරුණා,

තවද අනෙකක් කියම. ඇවැත්ති, (මෙම්ප්‍රීධ්‍යානයෙන් නැඟි සිට) ව්‍යාපාදය මෙනෙහි කරන හික්ෂුවූ ගේ සිත ව්‍යාපාදයෙහි තො පිටිසෙයි, ව්‍යාපාදයෙහි තො පහදී, ව්‍යාපාදයෙහි තොයිටි, ව්‍යාපාදයෙහි තො ඇලෙකි. වැලි දු අව්‍යාපාදය (මෙම්ප්‍රීය) මෙනෙහි කරන ඔහු ගේ සිත අව්‍යාපාදයෙහි (මෙම්ප්‍රීධ්‍යානයෙහි) පිටිසෙයි, එහි සිටිකි, එහි ඇලෙකි. ඔහු ගේ ඒ සිත (මෙන් අරමුණෙහි) මතා ව ගියේ, මතා ව වැඩුණේ, (ව්‍යාපාදය කෙරෙන්) මොනොවට නැඟි සිටියේ, (ව්‍යාපාදය කෙරෙන්) මොනොවට මිදුණේ, ව්‍යාපාදය ආකරෝන් වෙන් වූයේ වෙයි. ව්‍යාපාද හේතුයෙන් යම් ආසුව කෙනෙක්, යම් දුක් කෙනෙක්, යම් යම් පරිදා (දුවිලි) කෙනෙක් උපදානාවූ නම් ඔවුන් ගෙන් ගේ මිදුණේ වෙයි. ගේ ඒ (ව්‍යාපාද වේදනා ද එහි විපාක වූ පරිදා වේදනා ද යන ද්විතිය) වේදනා තො විදි. මෙය ව්‍යාපාදයා ගේ නිසරුණ යැ (විසංයෝගයු) සි කියන ලදී.

තවද අනෙකක් කියම. ඇවැත්ති, (කරුණාධ්‍යානයෙන් නැඟි සිට) විහිංසාව මෙනෙහි කරන හික්ෂුවූ ගේ සිත විහිංසායෙහි තො පිටිසෙයි, විහිංසායෙහි තො පහදී, විහිංසායෙහි තො සිටි, විහිංසායෙහි තො ඇලෙකි. වැලි අවිහිංසාව (කරුණාව) මෙනෙහි කරන ඔහුගේ සිත අවිහිංසායෙහි (කරුණා ධියානයෙහි) පිටිසෙයි, එහි සිටියි, එහි ඇලෙකි. ඔහුගේ ඒ සිත (කරුණා අරමුණෙහි) මොනොවට ගියේ, මොනොවට වැඩුණේ (විහිංසාව කෙරෙන්) මොනොවට නැඟි සිටියේ, මොනොවට මිදුණේ මොනොවට වෙන් වූයේ වෙයි. විහිංසා හේතුයෙන් යම් ආසුව කෙනෙක්, යම් (විහිංසා වේදනා විහිංසා විපාක පරිදා යැ සි) විවිධ වේදනා කෙනෙක් උපදානාවූ නම්, හේ තොමේ ඔවුන් කෙරෙන් මිදෙයි. ගේ ඒ වේදනා තො විදි. මෙය විහිංසාව ගේ නිසරුණයැ (විසංයෝගයු) සි කියන ලදී.

තවද අනෙකක් කියම. ඇවැත්ති (අරුපධ්‍යානයෙන් නැඟි සිට) රුපයන් මෙනෙහි කරන හික්ෂුවූ ගේ සිත රුපයන්හි තො පිටිසෙයි, තො පහදියි, තො සිටියි, තො ඇලෙකි. අරුප ධියානය මෙනෙහි කරන ඔහු ගේ සිත අරුපධ්‍යානයෙහි පිටිසෙයි, පහදී සිටියි, ඇලෙකි. ඔහු ගේ ඒ සිත (අරුප අරමුණෙහි) මොනොවට ගියේ, මොනොවට වැඩුණේ, රුපයන් කෙරෙන් මොනොවට නැඟි සිටියේ, මොනොවට මිදුණේ, මොනොවට වෙන් වූයේ වෙයි. රුප හේතුයෙන් යම් ආසුව කෙනෙක්, දුක් කෙනෙක්, පරිදා (දුවිලි) කෙනෙක් උපදානාවූ නම්, හේ තොමේ ඒ වේදනා තො විදි. මෙය රුපයන්ගේ නිසරුණයැ සි කියන ලදී.

පුන ව පර් ආච්චීසේ හිස්බුනො සකකායා මතැපිකරෝතා සකකායා වින්නා නා පසකින්දාත් නා පත්තිවියින් නා විමුවත්ති, සකකායා-නිරෝධී බො පත්තාසක මතැපිකරෝතා සකකායාතිරෝත්ති වින්නා. පසකින්දාත් පයිදාත් සත්තිවියින් විමුවත්ති. තසක තා වින්නා සුගත් සුහාවින්, සුවුවින්, සුවිමුන්නා විසා-පුන්නා සකකායායෙනා. යෙ ව සකකායාපවියා උපැර්තතාත් ආසවා, විසානා පරිලාභා, වූනෝනා සෙළ නා සෙළ තා වෙදානා. වෙදෙන් ඉදමකානා සකකායාසක තීසුරණා.

පක්වා විමුන්නායන්නාත්: ඉධාවුයෙකා හිස්බුනො සත්තා ධමම්. දදෙසෙන් අකුදුතරා වා ගරුවකානිකො සමුෂ්මවාරී. යටා යටා ආච්චීසේ හිස්බුනො සත්තා ධමම්. දදෙසෙන් අකුදුතරා වා ගරුවකානිකො සමුෂ්මවාරී, තටා තටා සෙළ තෙම්. ධමම් අන්පපවිසා-වේදී ව සෙළත් ධමම්පවිසා-වේදී ව. තයා අන්පපවිසා-වේදීනා, ධමම්පවිසා-වේදීනා පාමුරුණ්. ජායත්, පමුදි-තසක පිත් ජායත්, පිත්මත්තාසක කායේ පසකමිහත්. පසාදිකායා සුබ් වෙදෙන්, සුබ්නො වින්නා සමාධියත්. ඉද් පශ්ම් විමුන්නායන්නා.

පුන ව පර් ආච්චීසේ හිස්බුනො නා ගෙව බො, සත්තා ධමම්. දදෙසෙන් අකුදුතරා වා, ගරුවකානිකො සමුෂ්මවාරී. අපි ව බො, යටාසුත්. යටාපරි-යත්තා ධමම්. වින්තාරෝතා පරෝසා දදෙසෙන්. යටා යටා ආච්චීසේ හිස්බු යටාසුත්. යටාපරියත්තා ධමම්. වින්තාරෝතා පරෝසා දදෙසෙන්, තටා, තටා සෙළ තෙම්. ධමම් අන්පපවිසා-වේදී ව තෙනා ධමම්පවිසා-වේදී ව. තයා අන්පවිසා-වේදීනා ධමම්පවිසා-වේදීනා පාමුරුණ්. ජායත්, පමුදිතසක පිත් ජායත්, පිත්මත්තාසක කායේ පසකමිහත්, පසාදිකායා සුබ්. වෙදෙන් සුබ්නො වින්නා සමාධියත්. ඉද් දුතියා විමුන්නායන්නා.

තව ද අනෙකක් කියම. ඇවැන්නි, (පලසමවතින් තැඟි සිට) සත්කාය-ය (උපාදාස්කන්ධ පස) මෙනෙහි කරන (අශ්ක විද්‍රෝහක රහන්) මහණ-හට සත්කායයෙහි (පාව උපාදාස්කන්ධයෙහි) සිත නො පිවිසේයි, නො පහදී, නො සිටි, නො ඇලෙයි. වැලි සත්කාය නිරෝධය (නිවනා) මෙනෙහි කරන ඔහු ගේ සිත සත්කාය නිරෝධයෙහි (නිවනාහි) පිවිසේයි, පහදී, රේඛ සිටි, ඇලෙයි. ඔහුගේ ඒ සිත (නිවන් අරමුණෙහි) මොනොවට ගියේ, මොනොවට වැඩුණේ, සත්කායය (උපාදාස්කන්ධය) කොරන් මොනො-වට නැඟි සිටියේ, මොනොවට මිදුණේ, විසංසුන්ත (වෙන් වූයේ) වෙයි. සත්කායප්‍රත්‍යායයෙන් (උපාදා ස්කන්ධ භේත්ත කොට ගෙන) යම් ආසුව කොනෙක්, යම් දුක් කොනෙක්, යම් පරිදු (දුවිලි) කොනෙක් උපදානුපු නම්, ගේ ඔවුන් ගෙන් මිදුණේ වෙයි. මෙය සත්කායයා ගේ නිස්සරණය (උපාදා ස්කන්ධයෙන්ගේ විසංයෝගය) යැ සි කියන ලදී.

විමුක්ත්‍යායනන (මිදීමට කරුණු) පසෙක: ඇවැන්නි, මෙහි මහණක් හට ගාස්තා තෙමෙ ගෝ ගුරු තන්හි සිටි සබෑරමසරුවෙක් ගෝ දහම දෙසයි. ඇවැන්නි, ගාස්තා තෙමෙ ගෝ ගුරු තන්හි සිටි සබෑරමසරුවෙක් ගෝ යම් යම් සේ එ මහණහට දහම දෙසා ද, ඒ ඒ පරිද්‍යෙන් තෙ තෙම ඒ ධර්මයෙහි අරුත් දුනාගන්නේ ද වෙයි, පාලිය දුනාගන්නේ ද වෙයි. අරුත් දන්තා පෙළ දන්තා ඔහුට ප්‍රමෝදය (සතුව) උපදී. සතුවු වූවහුට ප්‍රිතිය උපදී. ප්‍රිති සිතැන්තහු ගේ තාම කය සංකිදෙයි. සංකිදුණු තාම කය ඇත්තේ සුව විදි. සුව ඇත්තහු ගේ සිත එකඟ වෙයි. මේ පළමු විමුක්ත්‍යා-යනනය යු.

තව ද අනෙකකි. ඇවැන්නි, මහණකුහට ගාස්තා තෙමෙ දහම නො ම දෙසයි, ගුරුතන්හි වූ අන් සබෑරමසරුවෙකුන් දහම නො ම දෙසයි. එතෙකුද වූවන් ඇසු පරිදී සුහුණු කළ පරිදී ඒ ධර්මය විස්තර වශයෙන් අනුනාට දෙසයි. ඇවැන්නි, මහණ යම්සේ යම්සේ තමා ඇසු පරිදී සුහුණු කළ පරිදී විස්තර වශයෙන් අනුනාට දහම දෙසන්නේ ද එසේ එසේ ජේ ඒ ධර්මයෙහි අරුත් දුනාගන්නේ ද පෙළ දුනාගන්නේ ද වෙයි. අරුත් දුනාගන්තාවූ පෙළ දුනාගන්තාවූ ඔහුට සතුව උපදී. සතුවු වූවහුට ප්‍රිතිය උපදී, ප්‍රිතියට පැමිණි සිතැන්තහු ගේ තාම කය සංකිදෙ. සංසුන් තාම කය ඇත්තේ සුව විදි. සුව විදින්තහු ගේ සිත එකඟ වෙයි. මේ දෙවනි විමුක්-ත්‍යායනනය යු.

පුන ව පර්. ආච්චීසො හික්කුනො න හෙව බො සන්නා ධමම. දදෝසෙන් අක්කඳතරා වා ගරුවයානිකො සමූහමවාරි, නාපි යථාපුත්‍ර යථා-පරියත්‍ර ධමම. ධමම. වින්දාරෙන පරෙස. දදෝසෙන්, අපි ව බො යථාපුත්‍ර යථා-පරියත්‍ර ධමම. වින්දාරෙන සර්කිය. කරෝනි. යථා යථාච්චීසො හික්කු යථාපුත්‍ර යථා-පරියත්‍ර ධමම. වින්දාරෙන සර්කිය. කරෝනි, තරා තරා සො තස්මී. ධමම අන්පටිස-වේදිනො ව හොනි ධමමපටිස-වේදි ව. තස්ස අන්පටිස-වේදිනො ධමමපටිස-වේදිනො පාමුජ්‍ර. ජායනි, පමුදිතස්ස පිනි ජායනි, පිනිමනස්ස කායේ පසස්මහනි, පසස්ධිකායේ සුබ. වෙදෙනි, සුබිනො වින්දා සමාධියනි. ඉදා තතිය. විමුන්තායතනා.

පුන ව පර්. ආච්චීසො හික්කුනො න හෙව බො සන්නා ධමම. දදෝසෙන් අක්කඳතරා වා ගරුවයානිකො සමූහමවාරි, නාපි යථාපුත්‍ර යථා-පරි-යත්‍ර ධමම. ධමම. වින්දාරෙන පරෙස. දදෝසෙන්, නාපි යථාපුත්‍ර යථා-පරි-යත්‍ර ධමම. වින්දාරෙන සර්කිය. කරෝනි, අපි ව බො යථාපුත්‍ර යථා-පරියත්‍ර ධමම. වෙනසා අනුවිතකෙකනි අනුවිවාරෙනි මනසානු-පෙක්කනි. යථා යථා ආච්චීසො හික්කු යථාපුත්‍ර යථා-පරියත්‍ර ධමම. වෙනසා අනුවිතකෙකනි අනුවිවාරෙනි මනසානු-පෙක්කනි, තරා තරා සො තස්මී. ධමම අන්පටිස-වේදි ව හොනි ධමමපටිස-වේදි ව. තස්ස අන්පටිස-වේදිනො ධමමපටිස-වේදිනො පාමුජ්‍ර. ජායනි, පමුදිතස්ස පිනි ජායනි පිනිමනස්ස කායේ පසස්මහනි පසස්ධිකායේ සුබ. වෙදෙනි සුබිනො වින්දා සමාධියනි. ඉදා විතුන්. විමුන්තායතනා.

පුන ව පර්. ආච්චීසො හික්කුනො තැහැව බො සන්නා ධමම. දදෝසෙන් අක්කඳතරා වා ගරුවයානිකො සමූහමවාරි නාපි යථාපුත්‍ර යථා-පරියත්‍ර ධමම. ධමම. වින්දාරෙන පරෙස. දදෝසෙන්, නාපි යථා පුත්‍ර. යථා-පරියත්‍ර ධමම. වින්දාරෙන සර්කිය. කරෝනි, නාපි යථාපුත්‍ර යථා-පරියත්‍ර ධමම. වෙනසා අනුවිතකෙකනි අනුවිවාරෙනි මනසානු-පෙක්කනි, අපි ව බො එවසා අක්කඳතර. සමාධිනිමත්. සුගෙණින්. හොනි සුමනාසිකන්, සුපධාරින්. සුපට්‍රිලිද්‍රි. පක්කුය, යථා යථා ආච්චීසො හික්කුනො අක්කඳතර. සමාධිනිමත්. සුගෙණින්. හොනි සුමනාසිකන්. සුපධාරින්. සුපට්‍රිලිද්‍රි. පක්කුය, තරා තරා සො තස්මී. ධමම අන්පටිස-වේදි ව හොනි ධමමපටිස-වේදි ව. තස්ස අන්පටිස-වේදිනො ධමමපටිස-වේදිනො පාමුජ්‍ර. ජායනි, පමුදිතස්ස පිනි ජායනි පිනිමනස්ස කායේ පසස්මහනි, පසස්ධිකායේ සුබ. වෙදෙනි, සුබිනො වින්දා සමාධියනි. ඉදා පක්කුම. විමුන්තායතනා.

තව ද අනෙකකි. ඇවැන්ති, මහණකුහට ගාස්තා තෙමේ හෝ අත් කිසි ගුරු තන්හි වූ සබරමසරුවෙක් හෝ තො ම දහම් දෙසයි. ඇසු පරිදි පුහුණු කළ පරිදි අනුතට විස්තර වශයෙන් දහම් තො ද දෙසයි. එතෙකුදු වූවන් ඇසු පරිදි පුහුණු කළ පරිදි ධර්මය විස්තරයෙන් සාධ්‍යාය කෙරෙයි (ප්‍රන පුනා කියයි). ඇවැන්ති, මහණ තෙමේ ඇසු පරිදි පුහුණු කළ පරිදි මේ පරිදේදහන් යම් සේ ධර්මය විස්තරයෙන් සාධ්‍යාය කෙරෙයි ද එසේ එසේ හෝ එ දහමේ අරුත් දැනගන්නේ ද පෙළ දැනගන්නේ ද වෙයි. අරුත් දැනගන්නා පෙළ දැනගන්නා ඔහුට සතුට උපදී. සතුවූ වූවහුට ප්‍රිතිය උපදී. ප්‍රිතිය උපන් සිතැන්තහු ගේ නාම කය සංඛිදෙයි. සංඛුන් නාම කය ඇත්තේ සුව විදුනාහු ගේ සිත එකඟ වෙයි. මේ තෙවෙනි විවුක්ත්‍යායතනය යා.

තව ද අනෙකකි. ඇවැන්ති, ගාස්තා තෙමේ හෝ ගුරුතන්හි වූ කිසි සබරමසරුවෙක් හෝ තො ම දහම් දෙසයි. ඇසු පරිදි පුහුණු කළ පරිදි ධර්මය විස්තරයෙන් අනුතට තො ද දෙසයි. ඇසු පරිදි පුහුණු කළ පරිදි ධර්මය විස්තරයෙන් තො ද සාධ්‍යායනාය කෙරෙයි. වැළි, ඇසු පරිදි පුහුණු කළ පරිදි ධර්මය සිතින් ප්‍රන පුනා කළේපනා කෙරෙයි, ප්‍රන පුනා විමසයි, ප්‍රන පුනා සිතින් සලකා බලයි. ඇවැන්ති, ඇසු පරිදි පුහුණු කළ පරිදි ධර්මය සාමේ යම්සේ ප්‍රන පුනා සිතින් කළේපනා කෙරේද, ප්‍රන පුනා විමස, ද, ප්‍රන පුනා සිතින් බලා ද, එසේ එසේ හේ තෙම ඒ ධර්මයෙහි අරුත් දැනගන්නේ ද පෙළ දැනගන්නේ ද වෙයි. අරුත් දැනගන්නා පෙළ දැනගන්නා ඔහුට සතුට උපදී. සතුවූ වූවහුට ප්‍රිතිය උපදී. ප්‍රිතියට රුම්ණි සිතැන්තහු ගේ නාම කය සංඛිදෙයි. සංඛුන් නාම කය ඇත්තේ සුව විදුනාහු ගේ සිත එකඟ වෙයි. මේ සතර වන විවුක්ත්‍යායතනය යා.

තව ද අනෙකකි. ඇවැන්ති, ගාස්තා තෙමේ හෝ ගුරු තන්හි සිටි කිසි සබරමසරුවෙක් හෝ මහණහට තො ම දහම් දෙසයි, මහණ තෙම දහම ඇසු පරිදි පුහුණු කළ පරිදි විස්තරයෙන් තො ද දෙසයි. ඇසු පරිදි පුහුණු කළ පරිදි දහම විස්තර විසින් තො ද සාධ්‍යායනාය කෙරෙයි. ඇසු පරිදි පුහුණු කළ පරිදි ධර්මය සිතින් ප්‍රන පුනා තො ම කළේපනා කෙරෙයි, තො ම විමසයි, ප්‍රන පුනා සිතින් තො ද බලයි. වැළිදු ඔහු විසින් එක්තරා සමාධියෙක් (ගුරුපු ගෙන් කමටහන් උගන්නා හා ම) මොනොවට උගන්නා ලද්දේ, මොනොවට මොනොහි කරන ලද්දේ, ප්‍රජායෙන් මොනොවට සලකා බලන ලද්දේ, මොනොවට පිළිවිදුනා ලද්දේ වෙයි. ඇවැන්ති, යම් යම් පරිදේදහන් මහණහු විසින් එක්තරා සමාධියෙක් මොනොවට උගන්නා ලද්දේ, මොනොවට මොනොහි කරන ලද්දේ, ප්‍රජායෙන් මොනොවට සලකා බලන ලද්දේ, මොනොවට පිළිවිදුනා ලද්දේ වේ ද, ඒ ඒ පරිදේදහන් හේ තෙම ඒ ධර්මයෙහි අරුත් දන්නේ ද පෙළ දන්නේ ද වෙයි. අරුත් දන්නා, පෙළ දන්නා ඔහුට සතුට උපදී. සතුවූ වූවහුට ප්‍රිතිය උපදී. ප්‍රිතියට එන් සිතැන්තහු ගේ නාම කය සංඛිදේ. සංඛුන් නාම කය ඇත්තේ සුව විදුනාහු ගේ සිත එකඟ වෙයි. මේ පස්වන විවුක්ත්‍යායතනය යා.

පක්ව විමුන්තිපරිපාවනියා සඳහා: අනිවෘපණයෙනු, අනිවෘප දුකු-
සඳහා, දුකු අන්තර්සඳහා, පහකාසඳහා, විරෝගසඳහා.

ඉමේ බො ආච්චීසා තෙන හගවතා ජාතාතා, පසකතා, අරභතා, සමා-
සම්බුද්ධින පක්ෂ ධම්මා, සමධ්‍යකාතා. තන් සබැඩහේට සඩායිත්ත්වා-
පෙ- අන්‍ය හිතාය පුබාය දෙවමතුසාතා.

ඡකකා.

12. අන් බො ආච්චීසා තෙන හගවතා ජාතාතා, පසකතා, අරභතා,
සමා, සම්බුද්ධින ජ ධම්මා, සමධ්‍යකාතා. තන් සබැඩහේට සඩායිත්ත්වා-
පෙ- අන්‍ය හිතාය පුබාය දෙවමතුසාතා. කතමේ ජ:

ජ අජ්ජිත්තිකාති ආයතනාති: වක්බායතනා, සෞත්‍යතනා, සානා-
යතනා. පිවහායතනා, කායායතනා, මනායතනා.

ජ බාහිරනි ආයතනාති: රුපායතනා, සඳුයතනා, ගනධායතනා, රසා-
යතනා. ලේඛක්වූයතනා, ධම්මායතනා.

ජ විද්‍යාලාජකායා; වක්බාසම්බෙසා, සෞත්‍යසම්බෙසා, සානාසම්බෙසා.
පිවහාසම්බෙසා, කායාසම්බෙසා, මනාසම්බෙසා.

ජ එසසකායා: වක්බාසම්සෙසා, සෞත්‍යසම්සෙසා, සානාසම්සෙසා,
පිවහාසම්සෙසා, කායාසම්සෙසා, මනාසම්සෙසා.

ජ වෙදනාකායා: වක්බාසම්සකරා වෙදනා, සෞත්‍යසම්සකරා වෙදනා,
සානාසම්සකරා වෙදනා, පිවහාසම්සකරා වෙදනා, කායාසම්සකරා වෙදනා,
මනාසම්සකරා වෙදනා.

ජ සඳහාකාකායා: රුපසඳහා, සඳුසඳහා, ගනධාසඳහා, රසසඳහා,
පිවහාසඳහා, ධම්සඳහා.

විමුක්තිපාරිපත්තිය (රහන් බව මූහුකුරුවන) සංඳු පසෙක: අනිත්‍ය සංඳුව (අනිත්‍යානුදරුගන දැනගෙහි උපන් සංඳුව) අනිත්‍යානුගෙහි දු:බ-සංඳුව (අනිත්‍ය දැය දැක් වශයෙන් දක්නා තුවණෙහි උපන් සංඳුව) දැකෙහි අනාත්මය-ංඳුව (දැක් වූ දැය අනාත්ම වශයෙන් දක්නා තුවණෙහි උපන් සංඳුව) ප්‍රභාණය-ංඳුව (කොලෙපුන් ප්‍රභීණ කිරීම පුනා පුනා දක්නා තුවණෙහි උපන් සංඳුව), විරාග සංඳුව (පාවිචි විරාගය ම අරමුණු කොට උපන් සංඳුව).

අවැත්ති, මෙසේ ම දන්නා දක්නා අරහන් සම්බන්ධ සම්බුද්ධ වූ ඒ හාගාවතුන් වහන්සේ විසින් මේ පස් දෙනෙක් දහමිපු මොනොවට වදරන ලදුහ. එහි සියල්ලන් විසින් ම සමග වැශයෙහි යුතු එය දෙවි මිනිස්නට යහපත පිණිස, වැඩි පිණිස, සුව පිණිස වන්නේ ය. කවර ස දෙනෙක් ධර්මයෙක් ද යන්:

පටිකය

12. අවැත්ති, දන්නා දක්නා අරහන් වූ සම්බන්ධම්බුද්ධ වූ ඒ හාගාවතුන් වහන්සේ විසින් සදෙනෙක් ධර්මයෙක් මොනොවට වදරන ලද්දුනු ඇත. එහි සියල්ලන් විසින් සමග ව ගැඹියැ යුතු එය දෙවි මිනිස්-නට යහපත පිණිස, වැඩි පිණිස, සුව පිණිස වන්නේ ය. කවර ස දෙනෙක් ධර්මයෙක් ද යන්:

ආධ්‍යාත්මික ආයතන සයෙක: වක්ෂුරායතනය ගෞත්‍රායතනය, ප්‍රාණායතනය, ජීව්වායතනය, කායායතනය, මන ආයතනය.

බාහිර ආයතන සයෙක: රුපායතනය, ගබ්දයතනය ගස්ඩායතනය, රසායතනය, ස්ප්‍රූෂ්ටව්‍යායතනය, මන ආයතනය.

විද්‍යාකාය (විද්‍යාසමුහ) සයෙක: වක්ෂුර්විද්‍යාය, ගෞත්‍රාවිද්‍යාය, ප්‍රාණවිද්‍යාය, ජීව්වාවිද්‍යාය, කායවිද්‍යාය, මත්‍යවිද්‍යාය.

ස්පර්ශකාය (ස්පර්ශ සමුහ) සයෙක: වක්ෂු: සංස්පර්ශය (දැය ඇසුරු කළ ස්පර්ශය) ගෞත්‍රසංස්පර්ශය, ප්‍රාණසංස්පර්ශය, ජීව්වසංස්පර්ශය, කායසංස්පර්ශය, මන්සංස්පර්ශය.

වේදනාකාය (වේදනා සමුහ) සයෙක: වක්ෂුස්පර්ශයෙන් උපදනා වේදනාව, ගෞත්‍ර ස්පර්ශයෙන් උපදනා වේදනාව, ප්‍රාණස්පර්ශයෙන් උපදනා වේදනාව, ජීව්වාස්පර්ශයෙන් උපදනා වේදනාව, කායස්පර්ශයෙන් උපදනා වේදනාව, මන්ස්ස්පර්ශයෙන් උපදනා වේදනාව.

සංඳුකාය සයෙක: රුපසංඳුව, ගබ්දසංඳුව, ගන්ධසංඳුව, රස-සංඳුව, ස්ප්‍රූෂ්ටව්‍යසංඳුව, ධර්මසංඳුව.

ඡ සංඛ්‍යාතනාකායා: රුපසෑක්‍රීතනා, සඳුසෑක්‍රීතනා, ගනධිසෑක්‍රී-
තනා, රසසෑක්‍රීතනා, එංච්බේසෑක්‍රීතනා, ධම්සෑක්‍රීතනා.

ජ තරණාකායා: රුපත්ත්තා, සඳුත්ත්තා, ගනත්ත්තා, රසත්ත්තා,
එංච්බේත්ත්තා, ධමත්ත්තා.

ජ අගාරවා: ඉඩාවුසේ, සික්කු සක්වර අගාරවා, විහරත් අප්පත්සුවා,
ධමෙම අගාරවා, විහරත් අප්පත්සුවා, සබැං අගාරවා, විහරත්
අප්පත්සුවා, සික්කාය අගාරවා, විහරත් අප්පත්සුවා, අප්පමාදේ
අගාරවා, විහරත් අප්පත්සුවා, පටිසන්ංර අගාරවා විහරත්
අප්පත්සුවා,

ජ ගාරවා: ඉඩාවුසේ, සික්කු සක්වර සගාරවා විහරත් සප්පත්සුවා,
ධමෙම සගාරවා විහරත් සප්පත්සුවා, සබැං සගාරවා විහරත්
සප්පත්සුවා, සික්කාය සගාරවා, විහරත් සප්පත්සුවා, අප්පමාදේ
සගාරවා, විහරත් සප්පත්සුවා, පටිසන්ංර සගාරවා විහරත්
සප්පත්සුවා.

ජ සෞමනාසුපටිවාරා: වක්කුනා රුප. දිස්වා, සෞමනාසුවයානිය. රුප.
ලුපවිවරත්. සෞමනන සඳු. සුන්වා -පෙ- සාමනන ගනධි. සායින්වා -පෙ-
ඡීවකාය රස. සායින්වා -පෙ- කායන එංච්බේං පුසින්වා -පෙ- මනසා
ධමම. වික්නෝය සෞමනාසුවයානිය. ධමම. උපවිවරත්.

ජ දෙමනාසුපටිවාරා: වක්කුනා රුප. දිස්වා දෙමනාසුවයානිය.
රුප. උපවිවරත් -පෙ- මනසා ධමම. වික්නෝය දෙමනාසුවයානිය. ධමම.
෋පවිවරත්.

ජ උපක්කුපටිවාරා: වක්කුනා රුප. දිස්වා, උපක්කායානිය. රුප.
෋පවිවරත් -පෙ- මනසා ධමම. වික්නෝය උපක්කායානිය.¹ ධමම.
෋පවිවරත්.

1. උපක්කාවයානිය. (මරය.)

සංස්කෘතිවත්තා සයෙක: රුපසංශ්වේතතා, ගබ්දසංශ්වේතතා, ගනධිසංශ්වේතතා, රසසංශ්වේතතා, ස්ප්‍ර්‍ය්‍යංව්‍යසංශ්වේතතා, බේෂංසංශ්වේතතා.

තැප්පේකාය සයෙක: රුපත්‍ර්‍යංශ්ලා, ගබ්දත්‍ර්‍යංශ්ලා, ගනධිත්‍ර්‍යංශ්ලා, රසත්‍ර්‍යංශ්ලා, ස්ප්‍ර්‍ය්‍යංව්‍යත්‍ර්‍යංශ්ලා, බේෂංසත්‍ර්‍යංශ්ලා.

අශෝරව සයෙක: ඇවැත්ති, මෙහි මහමෙක් ගාස්ත්‍රපු කෙරෙහි ගොරව තැත්තේ, යටත් පැවැතුම් තැත්තේ වෙසයි, ධර්මයෙහි ගොරව තැත්තේ යටත් පැවැතුම් තැත්තේ වෙසයි, සචිඝයා කෙරෙහි ගොරව තැත්තේ යටත් පැවැතුම් තැත්තේ වෙසයි, ශික්ෂාව කෙරෙහි ගොරව තැත්තේ යටත් පැවැතුම් තැත්තේ වෙසයි, අප්‍රමාද ගුණයෙහි ගොරව තැත්තේ යටත් පැවැතුම් තැත්තේ වෙසයි. ප්‍රතිසංස්ථාරයෙහි (පිළිසඳරෙහි) ගොරව තැත්තේ යටත් පැවැතුම් තැත්තේ වෙසයි.

ගොරව සයෙක: ඇවැත්ති, මෙහි මහඟ තෙම ගාස්ත්‍රපු කෙරෙහි ගොරව ඇත්තේ යටත් පැවැතුම් ඇත්තේ වෙසයි, ධර්මයෙහි ගොරව ඇත්තේ යටත් පැවැතුම් ඇත්තේ වෙසයි, සචිඝයා කෙරෙහි ගොරව ඇත්තේ යටත් පැවැතුම් ඇත්තේ වෙසයි, ශික්ෂායෙහි ගොරව ඇත්තේ යටත් පැවැතුම් ඇත්තේ වෙසයි, අප්‍රමාදයෙහි ගොරව ඇත්තේ යටත් පැවැතුම් ඇත්තේ වෙසයි. ප්‍රතිසංස්ථාරයෙහි (පිළිසඳරෙහි) ගොරව ඇත්තේ යටත් පැවැතුම් ඇත්තේ වෙසයි.

සෞමනස්සුපවිචාරයෝ (සෞමනස් සහගත විචාරණයෝ) ස දෙනෙක: ඇයින් රුපයක් දක සෞමනසට කරුණුවූ රුපයෙකැ දි (කළුපතා කොට) පිරිසිදි දි, කනින් හඩික් අසා සෞමනසට කරුණුවූ හඩිකැ දි පිරිසිදියි. තැහැයන් ගදක් අයා සෞමනසට කරුණුවූ ගදෙකැ දි පිරිසිදියි, දිවෙන් රසක් විද සෞමනසට කරුණුවූ ටසයෙකැ දි පිරිසිදියි, කයින් හැපෙන දැයක් පැහැඟී සෞමනසට කරුණුවූ සප්‍ර්‍ය්‍යංව්‍යයෙකැ දි පිරිසිදියි. මනයින් දහමක් සිතා සෞමනසට කරුණුවූ දහමෙකැ දි පිරිසිදියි.

දෙමනස්සුපවිචාරයෝ (දෙමනස් සහගත විචාරණයෝ) සදෙනෙක: ඇයින් රුපයක් දක දෙමනසට කරුණුවූ රුපයෙකැ දි පිරිසිදියි, කනින් හඩික් අසා දෙමනසට කරුණුවූ හඩිකැ දි පිරිසිදියි, තැහැයන් ගදක් අයා දෙමනසට කරුණුවූ ගදෙකැ දි පිරිසිදියි, දිවෙන් රසක් විද දෙමනසට කරුණුවූ රයෙකැ දි පිරිසිදියි, කයින් හැපෙන දැයක් පැහැඟී දෙමනසට කරුණුවූ සප්‍ර්‍ය්‍යංව්‍යයෙකැ දි පිරිසිදියි, මනයින් දහමක් සිතා දෙමනසට කරුණුවූ දහමෙකැ දි පිරිසිදියි.

උපකුෂුපවිචාරයෝ (උපක්ෂා සහගත විචාරණයෝ) සදෙනෙක: ඇයින් රුපයක් දක උපක්ෂාවට කරුණුවූ රුපයෙකැ දි පිරිසිදි. කනින් හඩික් අසා උපක්ෂාවට කරුණුවූ හඩිකැ දි පිරිසිදි, තැහැයන් ගදක් අයා උපක්ෂාවට කරුණුවූ ගදෙකැ දි පිරිසිදි, දිවෙන් රසක් විද උපක්ෂාවට කරුණුවූ රසකැ දි පිරිසිදියි. කයින් හැපෙන දැයක් පැහැඟී උපක්ෂාවට කරුණුවූ සප්‍ර්‍ය්‍යංව්‍යයෙකැ දි පිරිසිදියි. මනයින් දහමක් සිතා උපක්ෂාවට කරුණුවූ දහමෙකැ දි පිරිසිදියි.

ඡ සාරානීයා ධමමා: ඉධාවූසා හික්කුනො මෙතකා කායකමම්. පවතුවපවිත්. හෝත් සඛුහමවාරිසු ආවි¹ වෙව රහො ව. අයම් ධමමා සාරානීයා පියකරගෙනා ගරුකරගෙනා, සංගහාය අවිවාදය අවිහසාය සාමගියා එකිහාවාය සංවත්තන්.

පුන ව පරං ආවූසා හික්කුනො මෙතකා වවිකමම්. -පේ-

මෙතකා මනොකමම්. පවතුවපවිත්. හෝත් සඛුහමවාරිසු ආවි වෙව රහො ව, අයම් ධමමා සාරානීයා -පේ- එකිහාවාය සංවත්තන්.

පුන ව පරං ආවූසා හික්කුනො යෙ තේ ලාභා ධමම්කා ධමමලදා අන්‍යාමසා, පතකපරියාපතකමත්තමටි, තරාරුපෙහි ලාභෙහි අපවේ-විහත්තහොයී හෝත් සිලවනෙහි සඛුහමවාරිහි සාධාරණහොයී, අයම් ධමමා සාරානීයා පියකරගෙනා ගරුකරගෙනා, සඩිහාය විවාදය අවිහසාය සාමගියා එකිහාවාය සංවත්තන්.

පුන ව පරං ආවූසා හික්කු යානි තානි සිලානි අබණානි අඩුවැසුන් අසබලානි අකම්මාසානි දුලිසානි විකුණුප්‍රසන්‍යානි අපරාමත්තානි සමාධි-සංවත්තනිකානි තරාරුපෙසු සිලෙසු සිලසාමක්‍රුගතා විහරනි සඛුහමවාරිහි ආවි වෙව රහො ව, අයම් ධමමා සාරානීයා -පේ- එකිහාවාය සංවත්තන්.

පුන ව පරං ආවූසා හික්කු යායා දිවයී අරියා නියාණිකා නියානි තකකරසස සමමා දුක්කික්කියාය, තරා රුපාය දිවයීයා දිස්‍යවිම-ක්‍රුගතා, විහරනි සඛුහමවාරිහි ආවි වෙව රහො ව. අයම් ධමමා සාරානීයා පියකරගෙනා ගරුකරගෙනා සඩිහාය අවිවාදය අවිහසාය සාමගියා එකිහාවාය සංවත්තන්.

ඡ විවාදවුලානි: ඉධාවූසා හික්කු කොඩනො හෝත් උපනාහි. යෙ සා ආවූසා හික්කු කොඩනො හෝත් උපනාහි, සා සහ්යී පි අගාරවා විහරනි අපන්සියවා, ධමමා පි අගාරවා විගරනි අපන්සිය-වා, සඩික පි අගාරවා විහරනි අපන්සියවා, සික්කාය පි න පරිපුරකාරි² හෝත්.

1. ආවි (මරසා)

2. පරිපුරකාරි (සා. කම්)

සාරානීය (සංරක්ෂණීය) ධර්ම පසසක; ඇවැන්ති, මෙහි මහණක්-සුගේ මෙමත් සහගත කායකර්මය සබරම්පරුවන් කොරෝන් ප්‍රකට ව ද රහ-සේ ද එලැඹ යිටියේ වෙයි. මේ සාරානීය ධළිය ද... ප්‍රිය කරන (ප්‍රිය කටයුත්තකු කරන), ගරුකරන (ගරු කටයුත්තකු කරන) මේ සාරානීය ධළිය ද සහුන්ම පිණිස, අව්‍යාධය පිණිස, සමගිය පිණිස එකිහාවය (එක්මුතු බව) පිණිස පවතී.

ඇවැන්ති, තව ද මහණක්-සු ගේ මෙමත්සහගත වාක්කර්මය...

මෙමත්සහගත මනා: ක්ලීය සබරම්පරුන් කොරෝන් ප්‍රකට ව ත් අප්‍රකට ව ත් එලැඹ යිටියේ වෙයි ද, මේ සාරානීය ධළිය ද ප්‍රිය කටයුත්තකු කරන, ගරු කටයුත්තකු කරන, සංග්‍රහය පිණිස, අව්‍යාධය පිණිස, නොවේහෙස පිණිස, සමගිය පිණිස, එකිහාවය (එක්මුතු බව) පිණිස පවතී.

තව ද ඇවැන්ති, මහණහට දහුම් වූ, දහුම්න් ලද, යටත් පිරිසෙයින් පාත්‍රයට අන්තරාගත ප්‍රමාණ වූ ද යම් ලාභ කොනෙක් වෙන් ද, එ බඳු වූ ලාභයන්හි ආමිස විසින් ද පුද්ගල විසින් ද බෙදීමක් නැති ව පරිශාග කරනුයේ සිල්වන් සබරම් සරුවන් හා සාධාරණ පරිශාගී ව වළදන්නේ වේ ද, මේ සාරානීය ධළිය ප්‍රිය කටයුතු බව ඇති කරන, ගරු කටයුතු බව ඇති කරන, සංග්‍රහය පිණිස. අව්‍යාධය පිණිස, නොවේහෙස පිණිස, සමගිය පිණිස එකිහාවය (එක්මුතු බව) පිණිස පවතී.

තව ද ඇවැන්ති, අඛණ්ඩ වූ මුලින් හෝ අහින් නොසිදුණු, අව්‍යාධය වූ (මැදින් නො සිදුණු) අසබල වූ (පිළිවෙළින් සිකපද කිහිපයක් නො සිදුණු) අකළ්මාඟ වූ (අතරින් අතර සිකපද සිදී නොහිය) තුරිජා වූ (තාජණාදානවයන් මිදුණු) තුවණුන්තන් විසින් පසස්නා ලද්ද වූ, අපරාමාත්ම වූ (තාජණාදාත්ව්‍යදීයන් ස්ථාපි නොකරන ලද), කිසිවකු විසිනුන් දෙමාරුප්‍රාණවයයන් ගැහුට කළ නොහැකි සේවූ, සමාධිය පිණිස පවත්නාවූ යම් ශිල්ධිම් කොනෙක් ඇදේ, මහණ තෙම එසේ වූ ශිල්ධිම් සබරම්පරුවන් හා ප්‍රකට ව ද අප්‍රකට ව ද ශිල්ධිම් නාජ්‍යගත ව (ශිල්ධියන් සමාන බවට පැමිණියේ) වෙසේ ද, මේ සාරානීය ධළිය ද එකිහාවය (එක්මුතු බව) පිණිස පවතී.

තව ද ඇවැන්ති, ආරය වූ තෙනරායාණික වූ යම්දාජ්වීයයක් එය පිළි-පදනාහට මොනොවට දැක් නැසෙනු පිණිස පවතී ද මහණ තෙම එබදු වූ සම්ග්ධාජ්වීයයන් සබරම්පරුවන් හා ප්‍රකට ව ද අප්‍රකට ව ද දාජ්වීයාමානාය ගත වූ (දාජ්වීයයන් සමාන බවට පැමිණියේ වූ) වෙසෙයි ද, මේ සාරානීය ධළිය ද ප්‍රියනිය ඇති කරනුයේ, ගරු කටයුතු බව ඇති කරනුයේ වෙයි. සංග්‍රහය පිණිස අව්‍යාධය පිණිස, නොවේහෙස පිණිස, එකිහාවය පිණිස පවතී.

විවාද්‍යුල සයක: ඇවැන්ති, මෙහි මහණක් කිපෙන සූලු ද වේර බැඳුගන්නා සූලු ද වෙයි. ඇවැන්ති, යම් මහණක් කිපෙන සූලුන් වේර බැඳුන සූලුන් ලේ නැම්, හෝ ගාස්තාසූ කොරෝන් ද ගෞරව නැත්තේ යටත් පැවැතුම නැත්තේ වෙසෙයි, ධර්මය කොරෝන් ද ගෞරව නැත්තේ යටත් පැවැතුම නැත්තේ වෙසෙයි, සඩිස්‍යා කොරෝන් ද ගෞරව නැත්තේ යටත් පැවැතුම නැත්තේ වෙසෙයි, ශික්ෂාලේ ද පරිපුරකාරී නො වෙයි.

යො සො ආච්චේ හික්වූ සක්ටරි අගාරවේ, විහරත් අපත්ති-සක්ටරි, බමෙම -පේ- සබෑක -වේ- සික්කාය නා පරිපුරුණකාරී, සො සබෑක විවාද් ජනත්ති, යො හොත් විවාදේ බහුජනඇත්තාය බහුජනඇපුබාය බහුනො, ජනසක අනත්තාය අහිතාය දුක්කාය දෙවමනුසකානා. එවරුප-කෙකු තුමෙහ ආච්චේ, විවාදමුල් අරකිතා. වා බහිද්ධා වා සමනුප-සෙසෙයාර්, තතු තුමෙහ ආච්චේ තසෙස්ව පාපකසක විවාදමුලසක පහානාය වායමෙයාර්. එවරුපකෙකු තුමෙහ ආච්චේ, විවාදමුල් අරකිතා. වා බහිද්ධා වා න සමනුපසෙසෙයාර්, තතු තුමෙහ ආච්චේ තසෙස්ව පාපකසක විවාදමුලසක ආයති. අනවසකවාය පටිපජුරෙයාර්, එවමෙනසක පාපකසක විවාදමුලසක පහානා. මොත්. එවමෙනසක පාපකසක විවාදමුලසක ආයති. අනවසකවා, මොත්.

පුන ව පර්. ආච්චේ හික්වූ මකත් මොත් පලාසි -පේ- ඉසුපුකී ගොත් මව්‍යරී -පේ- සයේ ගොත් මායාවී -පේ- පාවිච්චා මොත් මිව්‍යාදිවැසි සන්දිහිපරාමාසි මොත් ආධානගාහී දුසකටිනිසකගේ. යො සො ආච්චේ හික්වූ සන්දිහිපරාමාසි මොත් ආධානගාහී දුපෝචිනිසකගේ, සො සක්ටරි පි අගාරවේ විහරත් අපත්තිසකවා, බමෙමපි අගාරවේ, විහරත් අපත්තිසකවා, සබෑක පි අගාරවේ විහරත් අපත්තිසකවා, සික්කාය න පරිපුරුණකාරී මොත්. යො සො ආච්චේ හික්වූ සක්ටරි අගාරවේ විහරත් අපත්තිසකවා, බමෙම අගාරවේ විහරත් අපත්තිසකවා, සබෑක අගාරවේ විහරත් අපත්තිසකවා, සික්කාය න පරිපුරුණකාරී, සො සබෑක විවාද් ජනත්ති, යො ගොත් විවාදේ බහුජනඇත්තාය බහුජනඇපුබාය බහුනො, ජනසක අනත්තාය අහිතාය දුක්කාය දෙවමනුසකානා. එවරුප. වේ තුමෙහ ආච්චේ විවාදමුල් අරකිතා. වා බහිද්ධා වා න සමනුපසෙසෙයාර්, තතු තුමෙහ ආච්චේ විවාදමුල් අරකිතා. වා බහිද්ධා වා න සමනුපසෙසෙයාර්, තතු තුමෙහ ආච්චේ තසෙස්ව පාපකසක විවාදමුලසක පහානාය වායමෙයාර්. එවරුප. වේ තුමෙහ ආච්චේ විවාදමුල් අරකිතා. වා බහිද්ධා වා න සමනුපසෙසෙයාර්, තතු තුමෙහ ආච්චේ විවාදමුල් අනවසකවාය පටිපජුරෙයාර්. එවමෙනසක පාපකසක විවාදමුලසක පහානා. මොත්, එවමෙනසක පාපකසක විවාදමුලසක ආයති. අනවසකවා, මොත්.

අුවිත්ති, යම් මහණක් ගාස්ත්‍යාපු කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසයි ද, ධර්මය කෙරෙහි ... සඩිසයා කෙරෙහි යටත් පැවැතුම් නැත්තේ වෙසයි ද, ශික්ෂාවෙහි පරිපූරකාරී තො වෙයි ද, හේ සහ මැද විවාද උපද්‍රවයි ද, - යම් විවාදයෙක් බොහෝ දෙනාට අවුඩි පිළිස, බොහෝ දෙනාට තොසැප පිළිස, බොහෝ දෙනාට අනාරි පිළිස වේ ද, දෙවිමිනිස්නට අහිත පිළිස දුක් පිළිස වේ ද එබදු විවාදයෙකි - ඇවිත්ති, ඉදින් මෙබදු විවාද මූලයක් තමන් කෙරෙහි හෝ තමන් ගෙන් පිටත්හි හෝ දක්නාපු නම්, ඇවිත්ති, එහි තෙපි ලාමක වූ එ විවාද මූලය ම දුරලු පිළිස වැයම් කරවු. ඇවිත්ති, ඉදින් තෙපි මෙබදු විවාදමූලයක් තමන් කෙරෙහි හෝ බැහැර හෝ තො දක්නාපු නම්, ඇවිත්ති, තෙපි එහි ලාමක වූ එ විවාදමූලය ම මත්තෙහි තො හටගැනීම පිළිස පිළිපදනාපු නම්, මෙසේ මේ ලාමක විවාදමූලය ගේ ප්‍රහාණය වෙයි, මෙසේ මේ ලාමක විවාද මූලයා ගේ මත්තෙහි තො ඉපදේම වෙයි.

තව ද අනෙකක් කියම්. ඇවිත්ති, මහණ තෙම මෙරමා ගුණ මකන සුදු වූයේ යුගුහාහි (එකට එක කරන සුදු වූයේ) වේ. ... රීමියා කරන සුදු වූයේ මසුරු වූයේ වේ. ... කෙරාවික වූයේ කළ වරද සඟාවන සුදු වේ. ... තමා කෙරෙහි නැති ගුණයෙහි බුහුමන් කැමැත්තේ මිසදිවු වේ, ... තමා ගත් ආෂ්ටිය ම දුඩි කොට ගත්තේ දාඩිගුහාහි වූයේ ගත්නා ලද්ද බැහැර කරනු තො හැක්කේ වේ ද, හේ ගාස්ත්‍යන් වහන්සේ කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසයි, ධර්මය කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසයි, සඩිසයා කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසයි, ශික්ෂායෙහි පරිපූරකාරී තො වෙයි. ඇවිත්ති, යම් මහණක් ගාස්ත්‍යන් වහන්සේ කෙරෙහිත් ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසයි ද, ධර්මය කෙරෙහිත් ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසයි ද, සඩිසයා කෙරෙහිත් ගෞරව නැත්තේ යටත් යටත් පැවැතුම් නැත්තේ වෙසයි ද, ශික්ෂායෙහි පරිපූරකාරීත් තො වෙයි ද, හේ සඩිසයා අනුරෙහි විවාද උපද්‍රවයි. යම් විවාදයෙක් බොහෝ දෙනාට අහිත පිළිස, බොහෝ දෙනාට තොසැප පිළිස, බොහෝ දෙනාට අවුඩි පිළිස, දෙවිමිනිස්නට අහිත පිළිස දුක් පිළිස වෙයි ද, එසේ වූ විවාදයෙකි. ඇවිත්ති, ඉදින් තෙපි මෙබදු විවාදමූලයක් තමන් කෙරෙහි හෝ බැහැර හෝ දක්නාපු නම්, ඇවිත්ති, එහි තෙපි එ ලාමක විවාද මූලය ම දුරු කරනු පිළිස වැයම් කරවු. ඇවිත්ති, ඉදින් මෙබදු විවාදමූලයක් තමන් කෙරෙහි හෝ බැහැර හෝ තො දක්නාපු නම්, ඇවිත්ති, තෙපි එහි එ විවාද මූලය ම මත්තෙහි තො හට ගත්නා පිළිස පිළිපදිවු. මෙසේ මේ ලාමක වූ විවාදමූලයා ගේ ප්‍රහාණය වේ, මෙසේ මේ ලාමක වූ විවාදමූලයා ගේ මත්තෙහි තො හටගැනීම වේ.

ප බාතුයා: පය්චිලිබාතු ආගපාධාතු, තේපොධාතු, වායෝධාතු,
අාකාසධාතු, විකුණුණධාතු.

ප නිසසරණිය බාතුයා: ඉඩාවුසේ, හිකුවූ එව්. වලදයා: මෙහා
හි බෙ මේ ආවුසේ වෙනෙවිමුන් හාවිතා බහුලිකතා යානීකතා
වනුළුකතා, අනුවයිතා පරිවිතා සූසමාරද්ධා. අට ව පන මේ බ්‍රාපාද්
විතා. පරියාදය තිවිත් ති, සේ, 'ම, හෙවත්ත්'ස්ස වවතියා,
මා'යස්, එව්. අවව, ම, හගවත්තා අභිජාවිකත්, න හි සාමු හගවත්තා
අභිජකභාතා, න හි හගවා එව්. වලදයා. අවධානමෙන්. ආවුසේ,
අනාවකාසේ ය. මෙහාය වෙනෙවිමුභායියා, හාවිතාය බහුලිකතාය
යානීකතාය වනුළුවයිතාය පරිවිතාය සූසමාරද්ධාය; අට ව
පනස්ස බ්‍රාපාද් විතා. පරියාදය යස්සත් ති තොත්. යානා. විජ්‍යත්.
නිසසරණ. හෙත්. ආවුසේ බ්‍රාපාද්ස්ස යදිදා මෙහා. වෙනෙවිමුන්'ත්.

ඉඩ පන ආවුසේ, හිකුවූ එව්. වලදයා:- කරුණා හි බෙ, මේ
ආවුසේ, වෙනෙවිමුභායි හාවිතා බහුලිකතා යානීකතා වනුළුසාතා
අනුවයිතා පරිවිතා සූසමාරද්ධා, අට ව පන මේ විහෙසා විතා
පරියාදය තිවිත් හි, සේ, මා හෙවත්ත්'ස්ස වවතියා: මා'යස්, එව්.
අවව, ම, හගවත්තා අභිජාවිකත්, න හි සාමු හගවත්තා, අභිජකභාතා, න
හි හගවා එව්. වලදයා. අවධානමෙන්. ආවුසේ, අනාවකාසේ ය.
කරුණාය වෙනෙවිමුභායියා, හාවිතාය බහුලිකතාය යානීකතාය වනුළුකතාය
අනුවයිතාය පරිවිතාය සූසමාරද්ධාය අට ව පනස්ස විහෙසා විතා
පරියාදය යස්සත් තොත්. යානා. විජ්‍යත්. නිසසරණ. හෙත්. ආවුසේ.
විහෙසාය යදිදා කරුණා වෙනෙවිමුත්තා.

ඛාතු සයෙක: පාරීවි දාතුව, අඩිඛාතුව, තේශෝ දාතුව, වාපු දාතුව, ආකාශ දාතුව, විදුන දාතුව.

නිෂාරණීය දාතු (අකුසලින් නික්මුණු සවහාව) සයෙක: ‘අැචුත්ති, එකාන්තයෙන් මා විසින් මෙත්තී විත්තවිමුත්තිය හාවිතය, බහුලි කෘතය, යානයක් බදු ව කරන ලද්දේ ය. වාස්තුකෘතය (ප්‍රතිජ්‍යාවන් කරන ලද්දේ ය), අනුස්ථිතය (සම්පූර්ණ කරන ලද්දේ ය), පරිවිතය (පුරුදු කරන ලද්දේ ය), සුසමාරඛිතය (මොනොවට සම්පූර්ණ කරන ලද්දේ ය). එතෙකුද වුවත් වෙළඳය මා සිත මැඩි ගෙන (ක්ෂීර කොට) සිටී’ යැයි සි මෙහි වහෙක් මෙසේ කියන්නේ නම්, හෙතෙම ‘මෙසේ කියැ පුතු, වන්නේය. ආයුණුමත් තෙමේ මෙසේ තො කියා වා, හාගුවතුන් වහන්සේට අහ්‍යාබ්‍යාන තො කොරේ වා (දෙසේ තො නාහා වා), යාගුවතුන් වහන්සේට අහ්‍යාබ්‍යාන කිරීම (දෙසේ නැගීම) තො මැනැවැවි, භාගුවතුන් වහන්සේ මෙසේ තො වදරන සේක, ඇවුත්ති, මෙත්තී විත්ත විමුක්තිය (මෙන් වැඩිමෙන් අරිණා වශයෙන් ලත් ත්‍රික වතුෂ්කධ්‍යාන) හාවිත කරන ලද කළේහි, බහුලිකෘත කළේහි, යානිකෘත කළේහි, වාස්තුකෘත කළේහි, අනුස්ථිත කළේහි, පරිවිත කළේහි, සුසමාරඛිත කළේහි, එසේ කරන ලද තුමුදු ව්‍යාපාදය ඔහුගේ සිත හාන්පයින් ගෙන (හෝ ඔහුගේ කුසල සිත ක්ෂීර කොට) සිටී යන මෙය තො කරුණෙක, අවකාශ නැති එකෙක. මේ කාරණය නැත්තේය, ඇවුත්ති, මෙත්තී විත්ත විමුක්තිය යන යමෙක් ඇද්ද, මෙය ව්‍යාපාදයාගේ නිෂාරණය (නික්මීම) ලව් යැයි මෙසේ ඔහුට කිය පුතු වන්නේය.

‘අැචුත්ති, මා විසින් කරුණා විත්තවිමුක්තිය හාවිතය (විඩා ලද්දේ ය), බහුලිකෘතය (නැවැත නැවැත කරන ලද්දේ ය), යානිකෘතය (යානයක් මෙන් කරන ලද්දේ ය), වාස්තුකෘතය (වාස්තුවක් හෙවත් ප්‍රතිජ්‍යාවක් කරන ලද්දේ ය), අනුෂ්ධිතය (පරිපූර්ණ කරන ලද්දේ ය), පරිවිතය (පුරුදු කරන ලද්දේ ය), සුසමාරඛිතය (මොනොවට විඩා ලද්දේ ය), එතෙකුද වුවත් විභිංසා වෙතනාව මා සිත හාන්පයින් ගෙන (හෝ මා කුසල් සිත ක්ෂීර කොට ගෙන) සිටී යැයි සි වහෙක් මෙසේ කියන්නේ නම්, හෙ තෙම මෙසේ කිය පුතු (ඔහුට මෙසේ කියැ පුතු) වන්නේය, ආයුණුමත් තෙමේ මෙසේ තො කියා වා, හාගුවතුන් වහන්සේට අහ්‍යාබ්‍යාන තො කොරේ වා (දෙසේ තො නාහා වා), යාගුවතුන් වහන්සේට අහ්‍යාබ්‍යාන කිරීම (දෙසේ නැගීම) තො මැනැවැවි, භාගුවතුන් වහන්සේ මෙසේ තො වදරන සේක. ඇවුත්ති, කරුණා විත්තවිමුක්තිය විඩා ලද කළේහි, බහුල වශයෙන් කරන ලද කළේහි, යානයක් මෙන් කරන ලද කළේහි, වාස්තුකෘත (ප්‍රතිජ්‍යාවක් කරන ලද) කළේහි, අනුෂ්ධිත (පරිපූර්ණ කරන ලද) කළේහි, පුරුදුකරන ලද කළේහි, මොනොවට සම්පූර්ණ කරන ලද කළේහි, එසේ කරන ලද නාමුන් විභිංසා වෙතනාව ඔහු ගේ සිත හාන්පයින් ගෙන සිටීන්නේය යන මෙය තො කරුණෙක, අවකාශ නැත්තෙක. ඇවුත්ති, කරුණා විත්තවිමුක්තිය යන මෙය විභිංසාව ගේ නිෂාරණය (නික්මීම) යැයි එසේ මෙසේ කිය පුතු වන්නේය).

ඉඩාවූසේ, හිකුව එව්. වලදයා: “මුදිතා, හි බො මේ ආවූසේ, වෙතොවීමුන්නී හාවිතා, බහුලිකතා, යානීකතා, වන්තුකතා, අනුවැසිතා, පරිවිතා, පුසමාරදිං, අට ව පන මේ අරති වින්න. පරියාදය තිබුණි” ති සේ, ‘මා හෙවනාති’ සඳ වවතියේ, මායසු, එව්.අව්ව, මා, හගවන්නා අඛ්‍යාවිකත්වී, න හි සාඛු හගවතො, අඛ්‍යාකඩානා, න හි හගවා, එව්. වලදයා. අවිශ්‍යනාමෙත්. ආවූසේ, අනවකාසේ, ය. මුදිතාය වෙතොවීමු-නැතියා හාවිතාය බහුලිකතාය යානීකතාය වන්තුකතාය අනුවැසිතාය පරිවිතාය පුසමාරදිංය, අට ව පනසා අරති වින්න. පරියාදය යස්සතින් තොතා. යානා. විජ්‍යති. තිස්සරණ. හෙත්. ආවූසේ, අරතියා, යදිද. මුදිතා, වෙතොවීමුන්නී.

ඉඩ පනාවූසේ, හිකුව එව්. වලදයා: උපකා, හි බො මේ ආවූසේ, වෙතොවීමුන්නී හාවිතා, බහුලිකතා, යානීකතා, වන්තුකතා, අනුවැසිතා, පරිවිතා, පුසමාරදිං, අට ව පන මේ රාගෝ වින්න. පරියාදය තිබුණි ති, සේ, ‘මා, හෙවනාති’ සඳ වවතියේ, මායසු එව්. අව්ව, මා, හගවන්නා අඛ්‍යාවිකත්වී, න හි සාඛු හගවතො, අඛ්‍යාකඩානා, න හි හගවා, එව්. වලදයා. අවිශ්‍යනාමෙත්. ආවූසේ, අනවකාසේ, ය. උපකාය වෙතොවීමුන්නියා හාවිතාය බහුලිකතාය යානීකතාය වන්තුකතාය අනුවැසිතාය පරිවිතාය පුසමාරදිංය, අට ව පනසා රාගෝ වින්න. පරියාදය යස්සති ති තොතා. යානා. විජ්‍යති. තිස්සරණ. හෙත්. ආවූසේ, රාගසා, යදිද. උපකා වෙතොවීමුන්නී.

‘අැවැත්ති, මුදිතා විත්තවිමුක්තිය මා විසින් වඩින ලද්දේ ය, බොහෝ සෙයින් කරන ලද්දේ ය, යානයක් බදු නොට කරන ලද්දේ ය, වාස්තු-කෘත ය (ප්‍රතිෂ්ථාවක් කරන ලද්දේ ය), අනුෂ්ධිත ය (වඩින ලද්දේ ය), පුරුදු කරන ලද්දේ ය, මොනාවට සම්පූර්ණ කරන ලද්දේ ය, එතෙකුදු වුවත් අරතිය (තො ඇල්ම) මා සිත හාත්පසින් ගෙන සිටි’ යැයි දී මෙහි මහණෙක් මෙසේ කියන්නේද, ‘එසේ තො කිය යුතු යැ’ දි හේ තෙම කිය යුතු වන්නේ ය. ‘අපුණ්මත් තෙමේ එසේ තො කිය වා, යාගාවතුන් වහන්සේට අහ්‍යාබ්‍යාන තො කෙරේ වා (දෙසේ තො නාහා වා), යාගාවතුන් වහන්සේට අහ්‍යාබ්‍යාන කිරීම (දෙසේ නැලීම) තො මැනැවි. යාගාවතුන් වහන්සේ මෙසේ තො, වදුරන ජේක. අැවැත්ති, මුදිතා විත්තවිමුක්තිය වඩින ලද කල්හි, බහුල වශයෙන් කරන ලද කල්හි, යානයක් බදු නොට කරන ලද කල්හි, වාස්තුකෘත (ප්‍රතිෂ්ථාවක් කරන ලද) කල්හි, අනුෂ්ධිත (පරිපූර්ණ) කරන ලද කල්හි, පුරුදු කරන ලද කල්හි, මොනාවට සම්පූර්ණ කරන ලද කල්හි, එසේ කරන ලද තුම්පත්, අරතිය ඔහුගේ සිත හාත්පසින් ගෙන සිටින්නේ ය යන මෙය තො කරුණෙක, අවිකාශ (කාරණ) නැත්තෙක. මේ කරුණ තැත්තේ ය. අැවැත්ති, මුදිතා විත්තවිමුක්තිය යන යමෙක් ඇද්ද, මෙය අරතියගේ නිෂ්පර්‍යය යැ’ දි මෙසේ හේ තෙම කියැ යුතු වන්නේ ය (ඔහුට කිය යුතු වන්නේ ය.).

‘අැවැත්ති, උපක්ෂා විත්තවිමුක්තිය වූ කළ මා විසින් වඩින ලද්දේ ය, බහුල වශයෙන් කරන ලද්දේ ය: යානයක් සේ කරන ලද්දේ ය, වාස්තුවක් (ප්‍රතිෂ්ථාවක්) කරන ලද්දේ ය, අනුෂ්ධිත (පරිපූර්ණ) කරන ලද්දේ ය, පුරුදු කරන ලද්දේ ය, මොනාවට සම්පූර්ණ කරන ලද්දේ ය, එතෙකුදු වුවත් රාගය මා සිත හාත්පසින් ගෙන සිටි යැ’ දි මෙහි සික්ෂා නමෙක් මෙසේ කියන්නේ වී නම්, ‘එසේ තො කියැ යුතු යැ’ දි හේ කිය යුතු වන්නේ ය. ‘අපුණ්මත් තෙමේ මෙසේ තො කිය වා, යාගාවතුන් වහන්සේට අහ්‍යාබ්‍යාන තො කෙරේ වා (දෙසේ තො කිය වා) යාගාවතුන් වහන්සේට අහ්‍යාබ්‍යාන කිරීම තො මැනැවි, යාගාවතුන් වහන්සේ මෙසේ තො ම වදුරන ජේක. අැවැත්ති උපක්ෂා විත්තවිමුක්තිය වඩින ලද කල්හි, බහුල නොට කරන ලද කල්හි, යානයක් මෙන් කරන ලද කල්හි, වාස්තුවක් (ප්‍රතිෂ්ථාවක්) කරන ලද කල්හි, අනුෂ්ධිත (පරිපූර්ණ) කරන ලද කල්හි, පුරුදු කරන ලද කල්හි, මොනාවට සම්පූර්ණ කරන ලද කල්හි, එසේ කරන ලද කල්හි පවා ඔහුගේ සිත රාග තෙමේ හාත්පසින් ගෙන සිටින්නේ ය යන මෙය තො කරුණෙක, අවිකාශ නැත්තෙක. මේ කාරණය අවිද්‍යමාන ය, අැවැත්ති, උපක්ෂා විත්තවිමුක්තිය යන යමෙක් ඇද්ද, ඇවැත්ති, මෙය රාගයාගේ නිෂ්පර්‍යය යැ’ දි හේ තෙම කියැ යුතු වන්නේ ය (ඔහුට කිය යුතු වන්නේ ය.).

ඉධාවූසා හිකුවූ එව් විදෙයා “අනිමිත්තා හි බො මේ ආවූසා වෙතොවීමුත්තා හාවිතා බහුලිකතා යානීකතා වන්තුවිතා අනුවයිතා පරිවිතා සූසමාරද්ධා, අට ව පන මේ තා නිමිත්තානුසාර විකුණුණු. හොත්ත් සෞ ‘මා හෙවතාත්’ස්ස වවතියා, මායසා එව් අවව්, මා හගවත්තා අඛ්‍යා-වික්වී, නා හි සාමු හගවත්තා අඛ්‍යාක්වානා. නා හි හගවා, එව් විදෙයා. අට්‍යානමෙත්. ආවූසා අතවිකාසා ය. අනිමිත්තාය වෙතොවීමුත්තාය හාවිතාය බහුලිකතාය යානීකතාය වන්තුවිතාය අනුවයිතාය, පරිවිතාය සූසමාරද්ධාය, අට ව පනස්ස නිමිත්තානුසාර විකුණුණු. හවිස්සත් ති නොත්. යානා විෂ්ටත්. නිස්සරණ හෙත්. ආවූසා සඩහිමිත්තානා. යදිදා අනිමිත්තා වෙතොවීමුත්තා.

ඉධ පනාවූසා හිකුවූ එව් විදෙයා අස්සේත් බො මේ විගත්. අයමහමස්සේත් නා සමනුපස්සාමි. අට ව පන මේ විවිකිව්‍යා කරාකරා-සලෝ එත්තා පරියාදය තිවයිත්ත්, සෞ මා හෙවත්ත්තාස්ස වවතියා, ‘මායසා එව් අවව්, මා හගවත්තා අඛ්‍යාවික්වී, නා හි සාමු හගවත්තා අඛ්‍යාක්වානා. නා හි හගවා, එව් විදෙයා. අට්‍යානමෙත්. ආවූසා ප්‍රාග්ධනී අස්සේත් අයමනුපස්සාමින් අයමනුපස්සාතො, අට ව පනස්ස විවිකිව්‍යාකරා-කරා-සලෝ වික්වී. පරියාදය යස්සත්ත්තාන් නොත්. යානා විෂ්ටත්. නිස්සරණ හෙත්. ආවූසා විවිකිව්‍යාකරා-කරා-සලෝයා, යදිදා අස්සේත් මානස්ස සමුයාතො.

ඡ අනුතතරියාත්: දස්සතානුතතරියා, සවතානුතතරියා. ලාභානුතතරියා, සික්කානුතතරියා. පාරිවරියානුතතරියා, අනුස්සතානුතතරියා.

ඡ අනුස්සත්තානාත්: බුද්ධානුස්සත්, ධම්මානුස්සත්, සඩකානුස්සත් සිලානුස්සත්, වාගානුස්සත්, දෙවතානුස්සත්.

‘අුවැත්ති’: අනිමිත්ත විත්තවීමුක්තිය (රහත්පල සමවත) මා විසින් වහින ලද්දේ ය, බහුල වගයෙන් කරන ලද්දේ ය, යානායක් සේ කරන ලද්දේ ය, වාස්තු කරන ලද්දේ ය, අනුෂ්යාන කරන ලද්දේ ය, මොනොවට සම්පූර්ණ කරන ලද්දේ ය, එතෙකුද වුවත් මගේ ඒ සිත (රාගනිමිත්ත්වාදී) නිමිත්ති අනුව යන්නේ ‘වේ යැ’ දේ කියන්නේ නම්, ‘එසේ තො කියා වා’ යැ දේ හේ කිය යුතු වන්නේ ය. ‘අපුෂ්මත් තෙමේ මෙසේ තො කියා වා. හාගාවතුන් වහන්සේට අහ්‍යාබ්‍යාන (දෝෂාරාපණ) තො කෙරේ වා, හාගාවතුන් වහන්සේට අහ්‍යාබ්‍යාන කිරීම තො මැනැව. හාගාවතුන් වහන්සේ මෙසේ තො ම ව්‍යරන සේක. අුවැත්ති, අනිමිත්ත විත්තවීමුක්තිය වහින ලද කල්හි, බහුල වගයෙන් කරන ලද කල්හි, යානායක් බෙදු කරන ලද කල්හි, වාස්තුවක් (ප්‍රතිශ්යාවක්) කරන ලද කල්හි අනුෂ්යිත (සම්පූර්ණ) කරන ලද කල්හි, පුරුදු කරන ලද කල්හි, මොනොවට සම්පූර්ණ කරන ලද කල්හි, එසේ කරන ලද තුම්බිකු සිත නිමිත්ති අනුව යන්නෙක් වන්නේ යැ යන මෙය තොකරුණෙක: මෙය අවකාශ (කරුණු) තැනි එකෙක. මේ කාරණය විද්‍යාමාන තො වේ. අුවැත්ති, යම් අනිමිත්ත විත්තවීමුක්තියෙක් වේ ද, මෙය සියලු නිමිත්ති ගේ නික්ෂීමෙක් වේ යැ දේ මෙසේ හේ තොම කිය යුතු වන්නේ ය.

අුවැත්ති, මෙහි මහණෙක් ‘මම වෙමි’ දේ මගේ අස්ථිමානය පහ විය. ‘මේ මම වෙමි’ දේ තො දකිමි. එතෙකුද වුවත් විවිධිව්‍යාච වූ ‘කෙසේ ද? කෙසේ ද? යන්’ යාංකා බුල තොම මගේ සිත හාන් පසින් ගෙන සිටි යැ’ දේ මෙසේ කියන්නේ නම් ‘එසේ තො කියන්නැ’ දේ හේ තොම කියැ යුතු වන්නේ ය. ‘අපුෂ්මත්’ තෙමේ මෙසේ තො කියා වා, හාගාවතුන් වහන්සේට දෙසේ තො කියන්නා, හාගාවතුන් වහන්සේට දෙසේ කිම තො මැනැව. හාගාවතුන් වහන්සේ මෙසේ තො ම ව්‍යරන සේක, අුවැත්ති, ‘වෙමි’ දේ අස්ථිමානය පහ වූ කල්හි, ‘මේ මම වෙමි’ දේ තො දක්නාහට (මෙසේ සැකයක් පහළ පීම යන) මෙය තො කරුණෙක, මෙය අවකාශ තැනිතෙක. එතෙකුද වුවත් විවිධිව්‍යාච වූ කර්ංකරාසල්ලය ඔහු සිත හාන්පයින් ගෙන සිටින්නේ ය යන මේ කාරණය අවිද්‍යාමාන ය. කවර හෙයිනා? යම් අස්ථි මානායාගේ මුලින් සිදිමෙක් වේ ද, මෙය විවිධිව්‍යාච සංඛ්‍යාත කර්ංකරාසල්ලයාගේ නිශ්චරණය (නික්ෂීම) වේ’ යැ දේ හේ කියැ යුතු වන්නේ ය.

අනුත්තරිය (එයට වඩා උතුම දැ යැ දේ කියැ යුතු කිසිත් තැනි) ධර්ම සයෙක: අනුත්තරිය දැයිනය (ලසස් ම දක්ම), අනුත්තරිය ග්‍රවිණය (ලතුම ම ඇසීම), අනුත්තරිය ලාභය (ලතුම ම ලැබීම), අනුත්තරිය ශික්ෂාව (ලතුම ම සික්ෂීම), අනුත්තරිය පාරිවර්යාව (ලතුම ම උවටන), අනුත්තරිය අනුස්මානය (ලතුම ම සිහි කිරීම).

අනුස්මානිසාන (සිහිකිරීම) සයෙක: බුද්ධානුස්මානය, ධ්‍රීංසානුස්මානය, සඩිසානුස්මානය, සිලානුස්මානය, තත්තානුස්මානය, දෙවතානුස්මානය.

ඡ සත්තවිහාරා: ඉධාවූපයා හිතුවූ වක්‍රිතා රුපා දිස්වා, තෙවි පුම්ලනා ගොනී නා දුම්ලනා, උපෙක්ඩකා ව විහරනී සත්තා සම්පරුනා, සොතනා යදු පුත්තා, -පෙ- සාගේනා යනී. සායිනා -පෙ- එවහාය රස. සායිනා -පෙ- කායනා ලේඛිත්තා. පුසින්වා -පෙ- මතසා බමෙ. විභාශ්‍යය තෙවි පුම්ලනා ගොනී නා දුම්ලනා, උපෙක්ඩකා ව විහරනී සත්තා සම්පරුනා.

ඡ ලාභිජාතියා: ඉධාවූපයා එකවෙවා කණු හිජාතිකා සමානා, කණු. ධමෙ. අභිජායනී. ඉධාවූපයා, එකවෙවා කණුහාභිජාතිකා සමානා, පුකකා. ධමෙ. අභිජායනී. ඉධාවූපයා එකවෙවා කණුහාභිජාතිකා, සමානා, අකණු. අපුකකා. නිබානා. අභිජායනී. ඉධාවූපයා එකවෙවා පුකකාභිජාතිකා සමානා පුකකා. ධමෙ. අභිජායනී. ඉධාවූපයා, එකවෙවා පුකකාභිජාතිකා, සමානා අකණු. අපුකකා. නිබානා. අභිජායනී.

ඡ නිචෙබධායියා සඳුනා. අතිවිසස්සූ, අතිවේ දුකුඩ් සඳුනා, දුකුඩ් අනාත්‍යසස්සූ, පහානාසස්සූ, විරායසස්සූ, නිරෝධ-සස්සූ.

ඉමෙ බො ආවූපයා තෙන භගවතා රානාතා පසසතා අරහතා සමාසමුද්‍රයිනා ඡ ධමා සමදක්ඩාතා, තත් සබේහව සබායිතයි. -පෙ- අන්‍යාය හිතාය පුතාය දෙව්මනුසානා.

සංඛා කා.

13. අන් බො ආවූපයා තෙන භගවතා රානාතා පසසතා අරහතා සමාසමුද්‍රයිනා සත්තා ධමා සමදක්ඩාතා. තත් සබේහව සබායිතයි. -පෙ- අන්‍යාය හිතාය පුතාය දෙව්මනුසානා.

කතමේ සත්තා:

සත්තා අරියධිතානි: සඳාධිතා, සිලුධිතා, හිරිධිතා, ඔත්තප්‍රධිතා. පස්ස්ධිතා. ව්‍යාගධිතා, පස්ස්ධිතා.

සතතවිහාර (රහත්පූගේ නිත්‍ය විහරණ) සයෙක: ඇවැන්නි, මෙහි මහණ තෙම ඇයින් රුපයක් දැක සතුවූ ද නො ම වෙයි, නොසතුවූ ද නො ම වෙයි. එලැඹ සිටි සිංහ ඇත්තේ, තුවකින් යුත්ත වූයේ, අරමුණු මැදහන් වැද දකිනුයේ වෙසයයි. කනින් හඩක් අසා, ... නැහැයෙන් ගඳක් අගා ... දිවින් රයක් විද ... කයින් හැපෙන දී පැහැඳු ... මනයින් දහම් අරමුණක් සිතා සතුවූ ද නො ම වෙයි, නොසතුවූ ද නො ම වෙයි, එලැඹ සිටි සිංහ ඇත්තේ තුවකින් යුත්ත වූයේ අරමුණ මැදහන් වැද දකිනුයේ වෙසයයි.

අභිජාති (ඉපයුම්) සයෙක: ඇවැන්නි, මෙහි එකක් කළ උපත ඇත්තේ (හින කුලයෙහි උපත්තේ) ම කළ දහම් (දය අකුසල්) උපදවයි. ඇවැන්නි, මෙහි එකක් කළ උපත් ඇත්තේ ම (හින කුලයෙහි උපත්තේ ම) සුදු දහම් (පින්) උපදවයි. ඇවැන්නි, මෙහි එකක් කළ උපත් ඇත්තේ ම කළ ද නොවූ සුදු ද නොවූ නිවින් දහම් උපදවයි. ඇවැන්නි, මෙහි එකක් සුදු උපත් ඇත්තේ (ලයස කුලෙහි උපත්තේ ම) සුදු දහම් (පින්) උපදවයි. ඇවැන්නි, මෙහි එකක් සුදු උපත් ඇත්තේ (මින්) උපදවයි. ඇවැන්නි, මෙහි එකක් සුදු උපත් ඇත්තේ ම (ලයස කුලෙහි උපත්තේ ම), කළ දහම් (පටි) උපදවයි. ඇවැන්නි, මෙහි එකක් සුදු උපත් ඇත්තේ ම නොකළ නොසුදු නිවින උපදවයි.

නිරවේධභාගික (නිවින් බරන, නිවින් කරා එලැභිනා) ධම් සයෙක: අතිත්‍යසංඛ්‍යාව, අතිත්‍යයෙහි දුබසංඛ්‍යාව, දුකෙහි අනාත්මසංඛ්‍යාව, ප්‍රහාණ-සංඛ්‍යාව, විරාගසංඛ්‍යාව, නිරෝධානුපස්‍යනා සැකුණයෙහි සංඛ්‍යාව).

ඇවැන්නි, දත්තා දක්තා අරහන් සම්බන්ධී වූ ඒ හාගුවතුන් වහන්සේ විසින් මේ සඳහනාක් ධම් යේ මොනොවට වදරන ලද්දුව වෙත්. එහි සියලුලන් විසින් ම ... එක් වැදැය යුතු ය. එය ... දෙවි මිනිස්නාට සිත පිශිස, සුව පිශිස වන්නේ ය.

සඡ්‍යාකය

13. ඇවැන්නි, දත්තා දක්තා අරහන් සම්බන්ධී වූ ඒ හාගුවතුන් වහන්සේ විසින් සත් දහම් කෙනෙක් මොනොවට වදරන ලද්දුව වෙත්. එහි සියලුලන් විසින් ම එක ව ගැඹිය යුතු ... එය ... දෙවි මිනිස්නාට වැඩි පිශිස සිත පිශිස සුව පිශිස වෙයි.

කවර දහම් සත් දෙනෙක් ද? යන්:

ආරය බින සතෙක: ප්‍රධානිනාය, ශිලධිනාය, ස්රිධිනාය, අපනුපාධිනාය, ප්‍රතිධිනාය, ත්‍යාගධිනාය, ප්‍රජාධිනාය.

සත්‍ය සම්බාධිතියා: සත්‍යාචාරි, ජ්‍යෙෂ්ඨා, බැම්බාචාරි, ජ්‍යෙෂ්ඨාචාරි-
භිජා, විරියසම්බාධිතියා, පිත්‍යාචාරි, පිත්‍යාචාරි, පිත්‍යාචාරි-
භිජා, සමාධිසම්බාධිතියා, උපේක්ෂාසම්බාධිතියා.

සත්‍ය සමාධිපරිසංඝරා: සම්මාදිවැඩි, සම්මාසංකරපෙළා, සම්මාවාචා
සම්මාකමතෙනා, සම්මාආල්ටෝ, සම්මාචායාමො, සම්මාසත්.

සත්‍ය අසත්‍යමමා: ඉධාවුෂේ හිකුණු අසත්‍යදිභා භෞති, අහිරිකා
භෞති, අනොක්කපටි භෞති, අප්පසුන්කා භෞති, කුසින්කා භෞති,
මුවයිසාති භෞති, දුපපෙක්කු භෞති.

සත්‍ය සත්‍යමමා: ඉධාවුෂේ හිකුණු සමදිභා භෞති, හිරිමා භෞති,
කක්කපටි භෞති, බහුසුන්කා භෞති, ආර්ථිවිරියා භෞති, උපවිතසත්
භෞති, පක්ෂාචා භෞති.

සත්‍ය සපුරුෂධමමා: ඉධාවුෂේ හිකුණු ධමක්කු ව භෞති,
අත්ක්කු ව, අත්ක්කු ව, මත්ක්කු ව, කාලක්කු ව, පරිසක්කු ව,
පුණුලක්කු ව.

සත්‍ය නිදුසවජ්ඡ්‍රීති: ඉධාවුෂේ හිකුණු සික්කාසමාදනා නිබෑවැන්දූ
භෞති ආයතික්කා සික්කාසමාදනා අවිගතපෙමො. බැමතනිසත්තියා
නිබෑවැන්දූ භෞති ආයතික්කා බැමතනිසත්තියා අවිගතපෙමො. ඉවතා-
විනායේ නිබෑවැන්දූ භෞති ආයතික්කා ඉවතාවිනායේ අවිගතපෙමො.
පරිසලුනා නිබෑවැන්දූ භෞති ආයතික්කා පරිසලුනා අවිගතපෙමො.
විරියාරමෙහ නිබෑවැන්දූ භෞති ආයතික්කා විරියාරමෙහ අවිගතපෙමො.
සත්‍යනොපකෙක නිබෑවැන්දූ භෞති ආයතික්කා සත්‍යනොපකෙක අවිගත-
පෙමො. දිවිපට්ටිවෙබේ නිබෑවැන්දූ භෞති ආයතික්කා දිවිපට්ටිවෙබේ
අවිගතපෙමො.

සම්බාධ්‍යවිග සතෙක: ස්මානිසමෝධ්‍යභාගය, ධ්‍යුවිවය සම්ක්-ධ්‍යභාගය, වියනී සම්බෝධ්‍යභාගය, ප්‍රිති සම්බෝධ්‍යභාගය, ප්‍රශ්‍රුඩිසමෝධ්‍යභාගය, සමාධිසම්බෝධ්‍යභාගය, උපොෂ්ඨාසම්බෝධ්‍යභාගය.

සමාධිපරිශ්කාර ධර්ම (සමාධියට පිරිවර වූ දහම්) සතෙක: සම්ජ-දාජ්‍යීය, සම්සක්සඩ්ක්ල්පය, සම්ජවවනය, සම්ජකකම්‍රාන්තය, සම්ජගාජ්‍යීය, සම්ජව්‍යාජාමය, සම්ජක්ස්ථානයි.

අසද්ධර්ම (උමක දු) සතෙක: ඇවැන්ති, මෙහි මහජෙක් සැදුහැ නැත්තේ වෙයි, පවත ලඟ්ජා නැත්තේ වෙයි, පවත බිය නැත්තේ වෙයි, අල්ප්‍රූති (දහම් තොලගත්තේ) වෙයි, අලස වෙයි, නව්‍යාවූ සිහි ඇත්තේ වෙයි, පුදු නැත්තේ වෙයි.

සදඩම් සතෙක: ඇවැන්ති, මෙහි මහජ තනම සැදුහැ ඇත්තේ, වෙයි, පවත ලඟ්ජා ඇත්තේ වෙයි, පවත බිය ඇත්තේ වෙයි, බොහෝ අසු පිරි කුත් ඇත්තේ වෙයි, සම්පූණී කරන ලද විරෝධ ඇත්තේ වෙයි. එලැඹි සිටි සිහි ඇත්තේ වෙයි.

සත්පුරුෂ ධම් සතෙක: ඇවැන්ති, මෙහි මහජ තෙමේ ධම්ඡ (සූත්‍ර ගෙය ආදි දහම් පෙළ දත්තේ) ද වෙයි, අරිඡු (වදුල ධර්මයේ අරි දත්තේ) වෙයි, ආත්මඡ (ශිල්දීයෙන් මම මේ පමණ ඇත්තේමේ යි තමා පමණ දත්තේ) වෙයි, මාත්‍රඡ (ප්‍රත්‍යා පිළිගැනුම වැළඳුම දෙනෙක් පමණ දත්තේ) වෙයි, කාලඡ (පර්ප්‍රව්‍යාදීයට කල් දත්තේ) වෙයි. පර්ප්‍රජඡ (අට වැදුරුම් පිරිස දත්තේ) වෙයි, පුද්ගලඡ (සෙවියු යුතු තොසේවියැ යුතු පුළුලන් දත්තේ) වෙයි.

නිරදය වස්තු සතෙක: ඇවැන්ති, මෙහි මහජ තෙම ශික්ෂා සමාදනයෙහි දුඩී කුමැත්තේ මත්තෙහිදු ශික්ෂා සමාදනයෙහි තො පහවූ ප්‍රෝමය ඇත්තේ වෙයි, ධම්නිභාන්තියෙහි (විද්‍රුගනායෙහි) දුඩී කුමැත්තේ මත්තෙහි ධම්නිභාන්තියෙහි තො පහ වූ ප්‍රෝමය ඇත්තේ වෙයි, ඉවතාවිනයෙහි (තාෂණාව යුතුලිමෙහි) දුඩී කුමැත්තේ, මත්තෙහිදු ඉවත්විනයෙහි තො පහ වූ ප්‍රෝමය ඇත්තේ වෙයි, පත්‍රියනෙහි (එකලා වැළිඳීමෙහි) දුඩී කුමැත්තේ, මත්තෙහිදු ප්‍රතිසංල්‍යයනයෙහි පහ තොවූ ප්‍රෝමය ඇත්තේ වෙයි. කායික තෙවනසික වියසී පිරිමෙහි දුඩී කුමැත්තේ, මත්තෙහිදු වියසීය පිරිමෙහි පහ තොවූ ප්‍රෝමය ඇත්තේ වෙයි. සිහියෙහින් සාරාතොවිත ප්‍රජායෙහින් දුඩී කුමැත්තේ මත්තෙහිදු සිහියෙහින් සාරාතොවිත ප්‍රජායෙහින් පහ තොවූ ප්‍රෝමය ඇත්තේ වෙයි. අෂ්‍රීප්‍රතිවිවධයෙහි (මාරිදැනයෙහි) දුඩී කුමැත්තේ මත්තෙහිදු දාජ්-ප්‍රතිවිධයෙහි පහ තොවූ ප්‍රෝමය ඇත්තේ වෙයි.

සතත සඳහා : අනිවිසසඳහා, අනාතනයසඳහා, අපුහසසඳහා, ආදිනාව-සඳහා, පහානාසසඳහා, විරාගසසඳහා, නිරෝධසසඳහා.

සතත බලාති: සඳඩාබලා, විරියබලා, හිරිබලා, ඔත්තපහබලා, සත්තබලා, සමාධිබලා, පක්‍රියබලා.

සතත විස්තරණවේතිනියා : සතතාවූසා සතතා නානාතනකායා නානාතනසඳහාදීනා, සෙයාරාපි මතුසා එකවේව ව දෙවා එකවේව ව විනිපාතිකා. අයා පයිමා විස්තරණවේතිනි.

සතතාවූසා සතතා නානාතනකායා එකතනසඳහාදීනා සෙයාරාපි දෙවා බුහුමකාධිකා පයිමාහිනිබෙතා. අයා දුනියා විස්තරණවේතිනි.

සතතාවූසා සතතා එකතනකායා නානාතනසඳහාදීනා, සෙයාරාපි දෙවා ආහසුරා. අයා තහියා විස්තරණවේතිනි.

සතතාවූසා සතතා එකතනකායා එකතනසඳහාදීනා, සෙයාරාපි දෙවා, පුහකිරෝයා. අයා වතුන්ටේ විස්තරණවේතිනි.

සතතාවූසා සතතා සබැංසා, රුපසඳහාදා. සමතිකකමා, පටිස-සඳහාදා. අනුගමා නානාතනයසඳහාදා. අමතායිකාරා අනාතනය ආකාසාත් ආකාසානසඳවායතනුපගා. අයා පක්‍රිම් විස්තරණවේතිනි.

සතතාවූසා සතතා සබැංසා ආකාසානසඳවායතනා. සමතිකකමා අනාතනය විස්තරණත් සඳවායතනුපගා. අයා ජ්‍යි විස්තරණවේතිනි.

සතතාවූසා සතතා සබැංසා විස්තරණ සඳවායතනා. සමතිකකමා නාන්ටේ කිස්වාතිනි ආක්‍රිතවසඳුයතනුපගා. අයා සතතාම් විස්තරණවේතිනි.

සංඟ සමෙක: අනිත්‍යසංඝ්ව, අනාත්මසංඝ්ව, අභ්‍යසංඝ්ව, ආදිනවසංඝ්ව, ප්‍රහාණසංඝ්ව, විරාගසංඝ්ව, නිරෝධයසංඝ්ව.

බල සමෙක: ගුධාබලය, වියුත්බලය, හ්රේබලය, අපත්‍රපාබලය, සමාන්ත්‍රිබලය, සමාධි බලය, ප්‍රඥ්බලය.

විජ්‍යනස්ථී සමෙක: ඇවැත්ති, මිනිස්සු ද ඇතැම් දෙවියෝ ද ඇතැම් විනිපාතිකයෝ ද දි කායනානානිය (කයින් වෙනස් බවද) ඇති සංඝානානානිය (ප්‍රතිසන්ධි සංඝා වශයෙන් උනුනට වෙනස් බව) ද ඇති සත්‍ය කෙනෙක් ඇත. මේ පළමු වැනි විජ්‍යන ස්ථීතිය යැ.

ඇවැත්ති, ලෙවිකල්පාරම්පරායයෙහි උපන් බුජමකායික දෙවියෝ යම්සේ ද එසේ වූ කායනානානිය ඇති ප්‍රතිසන්ධිසංඝ්ව්‍යීකනිය ඇති (එක ම වගියේ ප්‍රතිසන්ධි සිතින් උපන්) සත්ව කෙනෙක් ඇත. මේ දෙවෙනි විජ්‍යන ස්ථීතිය යැ.

ඇවැත්ති, ආහාසවරදෙවියන් සේ වූ කායෙකනිය (එක් බුදු කය) ඇති, සංඝානානානිය (උත්පත්තිය සිදු කළ ප්‍රතිසන්ධිසංඝ්වගේ විවිධතාව) ඇති සත්‍ය කෙනෙක් ඇත. මේ තෙවෙනි විජ්‍යනස්ථීතිය යැ.

ඇවැත්ති, ඉහත්සාක දෙවියන් සේ වූ කායෙකනිය (කයින් එක් බුදු බව) ඇති, ප්‍රතිසන්ධිසංඝ්වගේ ද එකනිය ඇති සත්‍ය කෙනෙක් ඇත. මේ සතරවැනි විජ්‍යනස්ථීතිය යැ.

ඇවැත්ති, රුපසංඝ්වන් හැම ලෙයින් ඉක්මීමෙන්, ප්‍රතිසන්ඝ්වන් දුරුවැ යැමෙන්, තානානිසංඝ්වන් තොමෙනෙහි කිරීමෙන් ආකාශ-ප්‍රඡ්‍යානිය අන්තරු සි දක, එහි සිත පිහිටුවා, ආකාශන්තායනන බඩු ලෙවෙට පැමිණි සත්‍ය කෙනෙක් ඇත. මේ පස්වැනි විජ්‍යනස්ථීතිය යැ.

ඇවැත්ති, හැම ලෙයින් ම අන්ත වූ කයිණුකාටීම ආකාශාර්ථි-ණය ඉක්මැ, (ආකාශන්තායනන බ්‍යාන) විජ්‍යනය අන්තයැ සි බ්‍යාන වඩා, විජ්‍යන්තායනන බඩුලෙවට පැමිණි සත්ව කෙනෙක් ඇත. මේ සවැනි විජ්‍යනස්ථීතිය යැ.

ඇවැත්ති, හැම ලෙයින් ම විජ්‍යනත්තායනය ඉක්මැ ‘කියින් නැතැ’දී බවා ආකි-වන්තායනන බඩුලෙවට පැමිණි සත්ව කෙනෙක් ඇත. මේ සත්වැනි විජ්‍යනස්ථීතිය යැ.

සත්‍ය පුගලු දක්වීණෙයා : උගෙන්තාහාගවීමුතෙකා, පසුකු-විමුතෙකා, කායසක්වී, දිවිධිපෙනෙකා, සඳාවිමුතෙකා, ධම්මානුසාරී, සඳානුසාරී.

සත්‍ය අනුසාය : කාමරාගානුසයෙ, පටිසානුසයෙ, දිවිජානුසයෙ විවිධිව්‍යානුසයෙ, මානානුසයෙ, හවරාගානුසයෙ, අවිජානුසයෙ.

සත්‍ය සංයෝජනාත්මක : අනුනායසංයෝජනා, පටිසසංයෝජනා, දිවිසංයෝජනා, විවිධිව්‍යාසංයෝජනා, මෘනාසංයෝජනා, හවරාගසංයෝජනා, අවිජාසංයෝජනා.

සත්‍ය අධිකරණසමරා : උපතනනුපෙනෙනාන් අධිකරණනාන් සමථාය තුපසමාය සමමුබා විනායෙ දාත්‍යෙකා, සනිවිතායෙ දාත්‍යෙකා, අමුලකවිනායෙ දාත්‍යෙකා, පටිඥකුය කාරෙන්ත්‍යෙකා, යෙහුයාසිකා, තස්සපාපියාසිකා, හිණවන්වාරකා.

ඉමෙ බො ආවුසේ තෙන හගවතා ජානතා පසසතා අරහතා සම්මාසමුළුදෙනි සත්‍ය ධම්මා සමදක්වතා. තත් සබැහෙව සඩායි-තබෑ-පෙ-අන්‍ය හිතාය පුබාය දෙව්මනුසානා.

අච්චක්

14. අන්‍යේ බො ආවුසේ, තෙන හගවතා ජානතා පසසතා අරහතා සම්මාසමුළුදෙනි අවය ධම්මා සමදක්වතා. තත් සබැහෙව සඩායි-තබෑ-පෙ-අන්‍ය හිතාය පුබාය දෙව්මනුසානා.

කතමේ අවයි ?

අච්ච මිව්‍යනා : මිව්‍යදිලි, මිව්‍යසංකරෝ, මිව්‍යවාවා, මිව්‍ය-කම්මනෙකා, මිව්‍යආලීවා, මිව්‍යවායාමො, මිව්‍යසත්, මිව්‍යසමාධි. (1)

අවය සමමතා : සමමදිවි සමමසංකරෝ, සමමවාවා, සමම-කම්මනෙකා, සමමආලීවා, සමමවායාමො, සමමසත්, සමමසමාධි. (2)

අවය පුගලු දක්වීණෙයා : සොතාපනෙකා, සොතාපන්තිලු-සවිකිරියාය පටිපනෙකා, සකදගාමී, සකදගාමිලුසවිකිරියාය පටිපනෙකා, අනුගාමී, අනුගාමිලුසවිකිරියාය පටිපනෙකා, අරහා, අරහත්තිලුසවිකිරියාය පටිපනෙකා. (3)

1. කාමසඳුදුරුත්‍ර (සෞ.)

දික්සංගිරහ පුද්ගලයෝ සත්දෙනෙක: උගතොහාගව්මුක්තයා, ප්‍රජ්ව්මුක්තයා, කායසාක්ෂිකයා, ඇඹ්ට්ප්‍රාජතයා, අභ්යාච්චු-සාරියා, අභ්යාච්චුයාරියා.

අනුග්‍ය සතෙක: කාමරාගානුග්‍ය, ප්‍රතිසානුග්‍ය, ඇජ්වානුග්‍ය, විවිකිත්සානුග්‍ය, මානානුග්‍ය, හවරාගානුග්‍ය, අවිදානුග්‍ය.

සංයෝග්‍රහ සතෙක: අනුතායසංයෝග්‍රහය, ප්‍රතිසයංයෝග්‍රහය, ඇජ්ව-සංයෝග්‍රහය, විවිකිත්සාසංයෝග්‍රහය මානාසංයෝග්‍රහය, හවරාගසංයෝග්‍රහය, අවිදාසංයෝග්‍රහය.

අධිකරණ ගමර සතෙක: උපනුපත් අධිකරණයන් ගේ සත්සිදීම පිණිස, ව්‍යුපැහුමය පිණිස සම්බුද්ධිවිනය දියැසුතු, සතිවිනය දියැසුතු, අමුණුවිනය දියැසුතු, ප්‍රතිඵෑයන් කැරිවිය යුතු, යෙහුයාසිකාව, තසක-පාරියාසිකාව, තිණවන්‍යාරකය.(කැරිවිය යුතු)

ඇවැත්ති, දත්තා දක්නා අරහත් සම්සක්මලුද්ධ වූ ඒ හාගාවතුන් වහන්සේ විසින් මොනොවට විදරන ලද සජ්ත ධර්මයෝ මොසුය. එහි සියල්ලන් විසින් ම එක් වැ ගැඹිය යුතු...එය...දෙවිමිනිස්තාව ප්‍රයෝගන පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.

ඇජ්වකය

14. ඇවැත්ති, දත්තා දක්නා අරහත් සම්සක් සම්බුද්ධ වූ ඒ හාගා-වතුන් වහන්සේ විසින් මොනොවට විදරන ලද ඇජ්ව ධම් කෙශනෙක් ඇත. එහි සියල්ලන් විසින් ම එක් වැ ගැඹිය යුතු... එය දෙවිමිනිස්තාව ප්‍රයෝගන පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ යි.

කවර අට දෙනෙක් ද? යන්:

මිර්යාත්ව (මිර්යා සේහාවයෝ) අවෙක: මිර්යාදාජ්විය, මිර්යා-සංකල්පය, මිර්යාවවතාය, මිර්යා ක්මාන්තය, මිර්යා ආභ්‍යිවය, මිර්යා ව්‍යායාමය, මිර්යා ස්මානිය, මිර්යා සමාධිය.

සම්සක්ඛ (සම්සක් ස්වහාවයෝ) අවෙක: සම්සග් ඇජ්වය, සම්සක්-සඩිකල්පය, සම්සග්වවතාය, සම්සක්ක්මාන්තය, සම්සගාභිවය, සම්සග්-ව්‍යායාමය, සම්සක්ශමානිය, සම්සක්සමාධිය.

දික්සංගිරහ පුද්ගලයෝ අට දෙනෙක: සේවාන් පුහුලාය, සේවාන් පළය පසක් කරනුවට පිළිපත් පුහුලාය, සෙදාගැමියාය, සෙදාගැමිපළය පිණිස පිළිපත් පුහුලාය, අනැගැමියාය, අනැගැමිපළය පිණිස පිළිපත් පුහුලාය, රහත් තෙමේ ය, රහත්පළය පිණිස පිළිපත් පුහුලාය.

අවය කුසිතවකුත්ති: ඉධාවූසා හික්වුනා කමම්. කාතබඩා. හොති. තස්ස එව්. හොති: කමම්. බො මේ කාතබඩා. හට්ස්සති, කමම්. බො පන මේ කරෝනතස්ස කාණා කිලමිස්සති, හනුහා. නිපර්ජාලී'ති සෞ නිපර්ජති, නා විරිය. ආරහති අපෘතතස්ස පතනීයා අනැයිගතස්ස අධිගමාය අසව්‍යකතස්ස සව්‍යකිරියාය. ඉදා පයිම්. කුසිතවකුත්තු.

පුන ව පර. ආවූසා හික්වුනා කමම්. කතා. හොති. තස්ස එව්. හොති: අහා. බො කමම්. අකායි, කමම්. බො පන මේ කරෝනතස්ස කාණා කිලමෙනා, හනුහා. නිපර්ජාලීති. සෞ නිපර්ජති, නා විරිය. ආරහති-පෙ-ඉදා දුතිය. කුසිතවකුත්තු.

පුන ව පර. ආවූසා හික්වුනා මගෙනා ගත්තාගත්තා හොති. තස්ස එව්. හොති: මගෙනා බො මේ ගත්තාගත්තා හට්ස්සති. මගෙනා බො පන මේ ගව්‍යනතස්ස කාණා කිලමිස්සති. හනුහා. නිපර්ජාලී'ති. සෞ නිපර්ජති. නා විරිය. ආරහති අපෘතතස්ස පතනීයා අනැයිගතස්ස අධිගමාය අසව්‍ය-කතස්ස සව්‍යකිරියාය. ඉදා තතිය. කුසිතවකුත්තු.

පුන ව පර. ආවූසා හික්වුනා මගෙනා ගත්තා හොති. තස්ස එව්. හොති: අහා. බො මගෙනා අගමායි. මගෙනා බො පන මේ ගව්‍යනතස්ස කාණා කිලමෙනා. හනුහා. නිපර්ජාලීති. සෞ නිපර්ජති නා විරිය. ආරහති අපෘතතස්ස පතනීයා අනැයිගතස්ස අධි-ගමාය අසව්‍යනතස්ස සව්‍යකිරියාය. ඉදා වතුන්. කුසිතවකුත්තු.

පුන ව පර. ආවූසා, හික්වු ගාම. වා නිගම. වා පිණ්ඩාය වරෙනෙකා නා ලැහති දුබස්ස වා, පැණිතස්ස වා හොරනතස්ස යාවද්‍යු. පාරිපුරි. තස්ස එව්. හොති: 'අහා. බො ගාම. වා නිගම. වා පිණ්ඩාය වරෙනෙකා නාලන්ද. දුබස්ස වා, පැණිතස්ස වා හොරනතස්ස යාවද්‍යු. පාරිපුරි. තස්ස මේ කාණා කිලමෙනා, අකමමෙකුදා. හනුහා. නිපර්ජාලී'ති. සෞ නිපර්ජති, නා විරිය. ආරහති අපෘතතස්ස පතනීයා අනැයිගතස්ස අධිගමාය අසව්‍යනතස්ස සව්‍යකිරියාය. ඉදා පක්‍රීම. කුසිතවකුත්තු.

කුයිදවස්තු (කුයිදයාගේ කරුණු, කුයිද බවට කාරණ) අමෙක: ඇවැන්නි, මෙස් මහණු විසින් (සිවුරු විවාරණාධි) කරමයෙක් කළ යුතු වෙයි. මා විසින් කරමයෙක් කළ යුතු වන්නේ ය. කම්ය කරන්නාවූ මගේ කය වෙහෙසන්නේ ය. එහෙයින් දැන් වැද හෙම්දි ඔහුට මෙස් සිතෙක් වෙයි. හේ වැද හෙයි. නොපැමිණි ධ්‍යානාදියකට පැමිණිමට හෝ නොලත් ධ්‍යානාදියක් ලබනුවට හෝ පසක් නොකළ ධ්‍යානාදියක් පසක් කරනුවට හෝ වැර නො වඩයි. මේ පළමු කුයිද වස්තුව ය.

තව ද අනෙකකි. ඇවැන්නි, මහණු විසින් කරමයෙක් කරන ලද්ද වෙයි. ‘මම වන්නා කරමයෙක් කෙළෙම්. කරමය කරන්නාවූ මගේ කය වෙහෙසුණේ ය. එ බැවින් මම වැද හෙම්’ යි ඔහුට මෙස් සිතෙක්වෙයි. හේ වැද හෙයි ... වැර නො වඩයි. මේ දෙවනි කුයිද වස්තුව ය.

තව ද අනෙකකි. ඇවැන්නි, මහණු විසින් මහ යැ යුතු වෙයි ‘මා විසින් මහ යැ යුතු ය, මහ යන මගේ වූ කළී කය වෙහෙසන්නේ ය. එහෙයින් මම වැද හෙම්’ යි ඔහුට මෙස් සිතෙක් වෙයි. හේ වැද හෙයි, නොපැමිණි ධ්‍යානාදියක් පැමිණෙනුවට හෝ නොලත් ධ්‍යානාදියක් ලබනුවට හෝ පසක් නොකළ ධ්‍යානාදියක් පසක් කරනුවට හෝ හෝ වැර නො වඩයි. මේ තෙවනි කුයිද වස්තුව යැ.

තව ද අනෙකකි. ඇවැන්නි, මහණු විසින් මහ යන ලද්ද වෙයි. ‘මම වූ කළී මහ ගියම්. මහ යන්නා වූ මගේ කය රැකාත්තයෙන් වෙහෙසුණේ ය. එ බැවින් මම වැද හෙම්’ යි ඔහුට මෙස් සිතෙක් වෙයි. හේ වැද හෙයි. නොපැමිණි ධ්‍යානාදියකට පැමිණිම පිණිස හෝ නොලත් ධ්‍යානාදියක් ලබනුවට හෝ නො පසක් කළ ධ්‍යානාදියක් පසක් කරනුවට හෝ වැර නො වඩයි. මේ සිවුවැනි කුයිද වස්තුව යැ.

තව ද අනෙකකි. ඇවැන්නි, මහන තෙම ගමෙක හෝ තියම් ගමෙක පිඩු පිණිස හැයිරෙන්නේ රැක්ෂ වූ ප්‍රණිත වූ බොජුන් සැහෙන පමණ, කුස පිරෙන පමණ. නො ලබයි. ‘මම වූ කළී ගම් හෝ තියමිගම් පිඩු පිණිස සරනුයෙම් සැහෙන පමණ, (කුස පිරෙන පමණ) රැක්ෂ හෝ ප්‍රණිත බොජුනක් නො ලද්ද ම්. ඒ මගේ කය ස්ලාත්තය, අනර්මණය (පණ නැත). එ බැවින් මම වැද හෙම්’ යි ඔහුට මෙස් සිතෙක් වෙයි. හේ වැද හෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියකට පැමිණිමට හෝ නොලත් ධ්‍යානාදියක් ලබනුවට හෝ නොපසක් කළ ධ්‍යානාදියක් පසක් කරනුවට හෝ වැර නො වඩයි. මේ පස වැනි කුයිද වස්තුව යැ.

පුන ව පරං ආච්චේසා හිකුවූ ගාමංවා නිගමංවා පිණ්ඩාය වර්තනා ලහත් එබැසු වා පණීතසා වා හොජනසා යාවද්‍යා පාරිපුරිං. තසා එව්. හොති: 'අහං බො ගාමංවා නිගමංවා පිණ්ඩාය වර්තනා අලංකා එබැසු වා පණීතසා වා හොජනසා යාවද්‍යා පාරිපුරිං. තසා මේ කායේ ගරුණෙකා අකම මෙසැයු. මාසාවිනා මෙසැයු. හනුහං. නිපර්ජාමි'ති. සෞ නිපර්ජනි. න විරිය. ආරහත් අප්පනසා පත්‍රියා අනැයිගතසා අධිගමාය අස්ථි ව්‍යෝගිකතසා සැවැනියාය. ඉදා අවයි. කුසිනවනු.

පුන ව පරං ආච්චේසා හිකුවූනා උපර්තනා හොති අප්පමතකෙකා ආඩාඩා. තසා එව්. හොති: 'උපර්තනා බො මේ අප්පමතකෙකා ආඩාඩා. අන්තී කපෝ, නිපර්ජීතු, හනුහං. නිපර්ජාමි'ති. සෞ නිපර්ජනි න විරිය. ආරහත් අප්පනසා පත්‍රියා අනැයිගතසා අධිගමාය අස්ථි ව්‍යෝගිකතසා සැවැනියාය. ඉදා සත්‍යම. කුසිනවනු.

පුන ව පරං, ආච්චේසා හිකුවූ ගිලුනා ප්‍රිඩිතොටා හොති, අවිරවුවියීතො ගෙලෙසැයු. තසා එව්. හොති: අහං බො ගිලුනා ප්‍රිඩිතො අවිතවුවියීතො ගෙලෙසැයු. තසා මේ කාලයා දුබිලො අකමමෙසැයු, අන්තී කපෝ නිපර්ජීතු. හනුහං. නිපර්ජාමි'ති. සෞ නිපර්ජනි න විරිය. ආරහත් අප්පනසා පත්‍රියා අනැයිගතසා අධිගමාය අස්ථි ව්‍යෝගිකතසා සැවැනියාය. ඉදා අවයිම. කුසිනවනු.

අවයි ආරම්භවනු නි: ඉඩාච්චේසා හිකුවූනා කමම. කාතඩ්. හොති. තසා එව්. හොති: 'කමම. බො මේ කාතඩ්. හට්සාති, කමම. බො පන මේ කරෝමනන න පුකරං ප්‍රිදියානා සාසනා මනාසි කාතු, හනුහං. විරිය. ආරහාමි අප්පනසා පත්‍රියා අනැයිගතසා අධිගමාය අස්ථි-කතසා සැවැනියායා'ති. සෞ විරිය. ආරහත් අප්පනසා පත්‍රියා අනැයි-ගතසා අධිගමාය අස්ථි-කතසා සැවැනියායා. ඉදා පය්ම. ආරම්භවනු,

තවද අනෙකකු: ඇටුන්නි, මහණ කෙම ගමැ හෝ නියමිතමැ පිඩු පිළිස හැඳිරෙනුයේ රුක්ෂ හෝ ප්‍රකිත ආහාර සැහෙන පමණ, කුස පිරෙන පමණ ලබයි. ‘මම ගමැ හෝ නියමිතමැ පිඩු පිළිස සරනුයාම රුක්ෂ හෝ ප්‍රකිත බොපුන් සැහෙන පමණ, කුස පිරෙන පමණ ලදීමි. ඒ මගේ කය තෙත් මැ ගේ බර ය, අකර්මණය ය. එ බැවින් මම වැද හෙමි’ දි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හෝ වැද හෙයි. නොපැමිණි ධ්‍යාචුනාදියකට පැමිණෙන්නට හෝ නො ලත් ධ්‍යාචුනාදියක් ලබනුවට හෝ පසක් නොකළ ධ්‍යාචුනාදියක් පසක් කරනුවට හෝ වැර නො වෙයි. මේ ස වැනි කුණිද වස්තුව යු.

තව ද අනෙකකු. ඇටුන්නි, මහණහට අල්පමාතු වූ ආබාධයෙක් උපන්නේ වෙයි. ‘මට අල්පමාතු ආබාධයෙක් උපන. වැද හෝනට සුදුසු බව ඇත. එ බැවින් මම වැද හෙමි’ දි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හෝ වැද හෙයි. නොපැමිණි ධ්‍යාචුනාදියකට පැමිණිමට, නොලත් ධ්‍යාචුනාදියක් ලබනුවට, නො පසක් කළ ධ්‍යාචුනාදියක් පසක් කරන්නට වැර නො වෙයි. මේ සත්වැනි කුණිද වස්තුව යු.

තව ද අනෙකකු. ඇටුන්නි, මහණ කෙමේ ගිලන් බැවින් තැහි සිටියේ වෙයි, ගිලන් බැවින් තැහි නො බේ කල් ඇත්තේ වෙයි. ඔහුට, ‘මම වනාහි ගිලන් බැවින් තැහි සිටියෙම්, ගිලන් බැවින් තැහි සිටි නො බේ කල් ඇත්තේම් වෙමි. ඒ මාගේ කය යුර්වල ය, අකර්මණය ය, වැද හෙනුවට සුදුසු බව ඇත. එ බැවින් මම වැද හෙමි’ දි මෙසේ සිතෙක් වෙයි. හෝ වැද හෙයි. නොපැමිණි ධ්‍යාචුනාදියකට පැමිණිමට හෝ නො ලත් ධ්‍යාචුනාදියක් ලබනුවට හෝ නො පසක් කළ ධ්‍යාචුනා-දියක් පසක් කරනුවට හෝ වැර නො වෙයි. මේ අට වැනි කුණිද වස්තුව යු,

ආරම්භවස්තු (විරයයට කරුණු) අවශ්‍යක: ඇටුන්නි, මහණක්හු විසින් කර්මයෙක් කළ යුතු වෙයි. “මා, විසින් වූ කලී කර්මයෙක් කළ යුතු වන්නේ ය. කර්මයෙක් කරන මා විසින් බුදුරජුන්ගේ සයන මෙනෙහි කරන්නට නො භැක්ක. එ හෙයින් මම නොපැමිණි ධ්‍යාචු-දියට පැමිණෙනුවට, නොලත් ධ්‍යාචුදිය ලබනු පිළිස, නො පසක් කළ ධ්‍යාචුදිය පසක් කරනුවට වැර වෙයි” දි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ තෙම නොපැමිණි ධ්‍යාචුදියට පැමිණෙනුවට, නොලත් ධ්‍යාචුදිය ලබනුවට, නො පසක් කළ ධ්‍යාචුදිය පසක් කරනුවට වැර වෙයි. මේ පළමු වන ආරම්භවස්තුව යු.

පුන ව පරං ආවුසේ, හික්කුනා කමලං කතං රොති. තස්ස එව්. රොති: අහං බො කමලං අකාසි. කමලං බො පනාහං කරෝනෙනා නාසක්කී. බුද්ධිනාං සාසනා. මනසි කාතු. හනුහං විරිය. ආරහාමි අප්පතස්ස පයනියා අනැයිගතස්ස අදිගමාය අසව්‍යකතස්ස සව්‍යකිරියායා'ති. 'සේ විරිය. ආරහති අප්පතස්ස පතනියා අනැයිගතස්ස අදිගමාය අසව්‍යකතස්ස සව්‍යකිරියාය. ඉදෂ දුනිය. ආරමුහවන්තු.

පුන ව පරං ආවුසේ හික්කුනා මගෙනා ගන්නබේඩා රොති. තස්ස එව්. රොති: 'මගෙනා බො මේ ගන්නබේඩා හට්සසනි. මගෙනා බො පන මේ ගව්පහෙනා න පූකරං බුද්ධිනාං සාසනා. මනසිකාතු. හනුහං විරිය. ආරහාමි අප්පතස්ස පතනියා අනැයිගතස්ස අදිගමාය අසව්‍යකතස්ස සව්‍යකිරියායා'ති. සේ විරිය. ආරහති අප්පතස්ස පතනියා අනැයිගතස්ස අදිගමාය අසව්‍යකතස්ස සව්‍යකිරියාය. ඉදෂ තතිය. ආරමුහවන්තු.

පුන ව පරං ආවුසේ හික්කුනා මගෙනා ගතෙනා රොති තස්ස එව්. රොති: 'අහං බො මගෙනා අගමාසි. මගෙනා බො පනාහං ගව්පනෙනා නාසක්කී. බුද්ධිනාං සාසනා. මනසිකාතු. හනුහං විරිය. ආරහාමි අප්පතස්ස පතනියා අනැයිගතස්ස අදිගමාය අසව්‍යකතස්ස සව්‍යකිරියායා'ති. සේ විරිය. ආරහති අප්පතස්ස පතනියා අනැයිගතස්ස අදිගමාය අසව්‍යකතස්ස සව්‍යකිරියාය, ඉදෂ වතුන්. ආරමුහවන්තු.

පුන ව පරං ආවුසේ හික්කු ගාමං වා නිගමං වා පිණ්ඩාය වරෙනෙනා න ලහති එබස්ස වා පැහැතස්ස වා රොරන්තස්ස යාවදන්. පාරිපුරි. තස්ස එව්. රොති: 'අහං බො ගාමං වා නිගමං පිණ්ඩාය වරෙනෙනා නාලන්. එබස්ස වා පැහැතස්ස වා රොරන්තස්ස යාවදන්. පාරිපුරි. තස්ස මේ කායේ ලුළුනෙනා කමලමස්සු. හනුහං විරිය. ආරහාමි අප්පතස්ස පතනියා අනැයිගතස්ස අදිගමාය අසව්‍යකතස්ස සව්‍යකිරියායා'ති. සේ විරිය. ආරහති අප්පතස්ස පතනියා අනැයිගතස්ස අදිගමාය අසව්‍යකතස්ස සව්‍යකිරියාය. ඉදෂ පක්‍රිමං ආරමුහවන්තු.

තව ද අනෙකුක, ඇවැත්ති, මහණක්පු විසින් කරමයක් කරන ලදදේ වෙයි. ‘මම වූ කළු කරමයක් කෙළෙමි. මම කරමය කරනු-යෙමි, බුදුරුප්තන්ගේ සය්නා මෙනොහි කරන්නට නො හැකි විමි, එ හෙයින් මම නො පැමිණි ධ්‍යාහාදියට පැමිණිමට, නො ලත් ධ්‍යාහාදිය ලැබීමට, නො පසක් කළ ධ්‍යාහාදිය පසක් කිරීමට වැර ව්‍යුත් ඔහුට මෙයේ සිතෙක් වෙයි. හේ නොපැමිණි ධ්‍යාහාදියට පැමිණිමට, නොලත් ධ්‍යාහාදිය ලැබීමට, නො පසක් කළ ධ්‍යාහාදිය පසක් කිරීමට වැර ව්‍යුත් වෙයි. මේ දෙවනි ආරම්භ වස්තුව යැ.

තව ද අනෙකුක. ඇවැත්ති, මහණක්පු විසින් මහෙක් යැ යුතු වෙයි. ‘මා විසින් වූ කළු මහෙක් යැ යුතු වෙයි, මහ යන මා විසින් බුදුරුප්තන්ගේ සය්නා මෙනොහි කරන්නට පහසු නො චේ. එ බැවින් මම නොපැමිණි ධ්‍යාහාදියට පැමිණිමට, නොලත් ධ්‍යාහාදිය ලැබීමට, නො පසක් කළ ධ්‍යාහාදිය පසක් කිරීමට වැර ව්‍යුත් ඔහුට මෙයේ සිතෙක් වෙයි. හේ නොපැමිණි ධ්‍යාහාදියට පැමිණිමට, නො ලත් ධ්‍යාහාදිය ලැබීමට, නො පසක් කළ ධ්‍යාහාදිය පසක් කිරීමට වැර ව්‍යුත් වෙයි. මේ තුන්වැනි ආරම්භවස්තුව යැ.

තව ද අනෙකුක. ඇවැත්ති. මහණපු විසින් මහ යන ලදදේ වෙයි. ‘මම වූ කළු මහ ශියෙමි. මහ යන මම බුදුරුප්තන්ගේ සය්නා මෙනොහි කරන්නට නො’ හැකි විමි. එ හෙයින් මම නො පැමිණි ධ්‍යාහාදියට පැමිණිමට, නොලත් ධ්‍යාහාදිය ලැබීමට, නොපසක් කළ ධ්‍යාහාදිය පසක් කිරීමට වැර ව්‍යුත් ඔහුට මෙයේ සිතෙක් වෙයි. හේ නොපැමිණි ධ්‍යාහාදියට පැමිණිමට, නොලත් ධ්‍යාහාදිය ලැබීමට, නො පසක් කළ ධ්‍යාහාදිය පසක් කිරීමට වැර ව්‍යුත් වෙයි. මේ සතර වැනි ආරම්භවස්තුව යැ.

තව ද අනෙකුක. ඇවැත්ති, මහණක් ගමෙක හේ නියමි ගමෙක හේ පිඩු පිණිස සරනුමයේ, රුක්ස වූ හේ පුණිත වූ හේ බොජුන් සැහෙන පමණ, කුස පිරෙන පමණ නො ලැබේ. ඔහුට, ‘මම ගමැ හේ නියමි ගමැ හේ පිඩු පිණිස සරනුයෙමි, රුක්ස හේ පුණිත හේ බොජුන් සැහෙන පමණ, කුස පිරෙන පමණ නො ලද්මි. ඒ මගේ කාය හැල්පු යැ, කරමණු යැ. එ බැවින් මම නොපැමිණි ධ්‍යාහාදියට පැමිණෙනුව්ව, නොලත් ධ්‍යාහාදිය ලබනුව්ව, නො පසක් කළ ධ්‍යාහා-දිය පසක් කරනුව්ව වැර ව්‍යුත් ඔහුට මෙයේ සිතෙක් වෙයි. හේ නො පැමිණි ධ්‍යාහාදියට පැමිණෙනුව්ව, නොලත් ධ්‍යාහාදිය ලබනුව්ව, නො පසක් කළ ධ්‍යාහාදිය පසක් කරනුව්ව වැර ව්‍යුත් වෙයි. මේ පස වන ආරම්භවස්තුව යැ.

පුන ව පර්. ආච්‍රිතෝ හිකුවූ ගාම්. වා නිගම්. වා පිණ්ඩාය වර්තනා ලහත් එෂ්‍යස්‍ය වා පණීතස්‍ය වා භෞතනාස්‍ය යාවදන්. පාරිපුරි. තස්‍ය එව්. භෞත්: ‘අහා. බො ගාම්. වා නිගම්. වා පිණ්ඩාය වර්තනා අලන්. එෂ්‍යස්‍ය වා පණීතස්‍ය වා භෞතනාස්‍ය යාවදන්. පාරිපුරි. තස්‍ය මේ කාලයා බලවා කමල් ගැනු. හනුහා. විරිය. ආරහාම් අප්‍රතිස්‍යා පත්‍රියා අනැධිගතස්‍ය අධිගමාය අසව්‍යිකතස්‍ය සංඛ්‍යිකිරියායා’න්. සො විරිය. ආරහාන් අප්‍රතිස්‍යා පත්‍රියා අනැධිගතස්‍ය අධිගමාය අසව්‍යිකතස්‍ය සංඛ්‍යිකිරියාය. ඉදා ජටධා ආරම්භවන්නේ.

පුන ව පර්. ආච්‍රිතෝ හිකුවනා උපර්තනා භෞත් අප්‍රතිස්‍යාකො, ආබාධා තස්‍ය එව්. භෞත්: ‘උපර්තනා බො මේ අයා. අප්‍රතිස්‍යාකො. ආබාධා යානා. බො පත්‍රනාත්. විජ්‍යත් ය. මේ ආබාධා පවත්තියා, හනුහා. විරිය. ආරහාම් අප්‍රතිස්‍යා පත්‍රියා අනැධිගතස්‍ය අධිගමාය අසව්‍යිකතස්‍ය සංඛ්‍යිකිරියායා’න්. සො විරිය. ආරහාන් අප්‍රතිස්‍යා පත්‍රියා අනැධිගතස්‍ය අධිගමාය අසව්‍යිකතස්‍ය සංඛ්‍යිකිරියාය. ඉදා සක්‍රම්. ආරම්භවන්නේ.

පුන ව පර්. ආච්‍රිතෝ හිකුව ගිලානා වුවයිතෙකා භෞත් අවිරවුවයිතෙකා ගෙලජැකු. තස්‍ය එව්. භෞත්: ‘අහා. බො ගිලානා වුවයිතෙකා,¹ අවිරවුවයිතෙකා ගෙලජැකු. යානා. බො පත්‍රනාත්. විජ්‍යත් ය. මේ ආබාධා පත්‍රනාත් හනුහා. විරිය. ආරහාම් අප්‍රතිස්‍යා පත්‍රියා අනැධිගතස්‍ය අධිගමාය අසව්‍යිකතස්‍ය සංඛ්‍යිකිරියායා’න්. සො විරිය. ආරහාන් අප්‍රතිස්‍යා පත්‍රියා අනැධිගතස්‍ය අධිගමාය අසව්‍යිකතස්‍ය සංඛ්‍යිකිරියාය. ඉදා අවධාම්. ආරම්භ වන්නේ.

අවධා ද්‍රව්‍යත්ති: ආසජ්‍ර ද්‍රා. දෙත්. හායා ද්‍රා. දෙත්. ‘අදයි මේ’න් ද්‍රා. දෙත්. ‘දස්‍යන් මේ’න් ද්‍රා. දෙත්. ‘සාහු ද්‍රාත්ති ද්‍රා. දෙත්, ‘අහා. පවාම්, ඉමෙ න පවත්ති, නාරහාම් පවත්තා අපවත්තානා. න දැනු’න්න් ද්‍රා. දෙත්. ‘ඉම්. මේ ද්‍රා. දදම්තා කළඹාගෙනා කිහිපයදෙදා අඛුගෙවැනි’න් ද්‍රා. දෙත්, විත්තාලඩිකාරවිත්තපරික්‍රාරන්. ද්‍රා. දෙත්.

1. ගිලානාවයිතෙකා (මැස්)

තව ද අනෙකුකා. ඇටුත්ති, මහණ තෙමේ ගමෙක හෝ නියම ගමෙක හෝ පිඩු පිළිස සරනුයේ, රුක්ෂ වූ හෝ පුණිත වූ හෝ බොපුනක් සැහෙන පමණ, කුස පිරෙන පමණ ලබයි. “මම වනාහි ගමු හෝ නියමිගමු පිඩු පිළිස සරනුයේම්, රුක්ෂ හෝ පුණිත වූ බොපුනක් සැහෙන පමණ, කුස පිරෙන පමණ ලදීමි. ඒ මගේ කය ගක්තිමත් ය, කරුමණා ය. එ බැවින් මම තොපුමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, තොලත් ධ්‍යානාදිය ලබන්නට තො පසක් කළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩුම් යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ තො පැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, තො ලත් ධ්‍යානාදිය ලබන්නට, තො පසක් කළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩුයි. මේ සවිනි ආරම්භවස්තුව යැ.

තව ද අනෙකුකා. ඇටුත්ති, මහණක්හට අල්පමාත්‍ර ආඛාධයෙක් උපන්නේ වෙයි. ‘මට මම අල්පමාත්‍ර ආඛාධයෙක් උපන්නේ ම වෙයි. මගේ ආඛාධය වැශේන්නේ ය යන යමෙක් ඇදේ, මම කරුණ විද්‍යමාන ය, එ බැවින් තො පැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, තො ලත් ධ්‍යානාදිය ලබන්නට, පසක් තොකළ ධ්‍යානාදිය පසක් කරන්නට මම වැර වඩුම් යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ තොපුමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, තොලත් ධ්‍යානාදිය ලබන්නට, පසක් තො කළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩුයි. මේ සත් වැනි ආරම්භවස්තුව යැ.

තව ද අනෙකුකා. ඇටුත්ති, මහණක් ගිලන් බැවින් නැගී සිටියේ, ගිලන් බැවින් නැගී සිටි තොවේ කල් ඇත්තේ වෙයි. ‘මම වූ කලි ගිලන් බැවින් නැගී සිටියම්, ගිලන් බැවින් නැගීසිටි තො වේ කල් ඇත්තෙම වෙමි. මගේ මම ආඛාධය වටාලා නැගී එන්නේ ය යන යමෙක් ඇදේ, මම කරුණ විද්‍යමාන ය. එ බැවින් මම තොපුමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට තොලත් ධ්‍යානාදිය ලබන්නට, පසක් තො කළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩුම් යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ තොපුමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, තොපසක් කළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩුයි. මේ අවවිනි ආරම්භවස්තුව යැ.

දැනවස්තු (දීමට කරුණු) අවෙක: පැමිණි අමුන්නාට වහා දන් දෙයි, බිය හේතු කොට ගෙන දන් දෙයි. ‘මට මම තෙම දුන්නේ යැ’යි දන් දෙයි. ‘මට දෙන්නේ යැ’යි දන් දෙයි. ‘දීම මැනැව’යි සලකා දන් දෙයි. ‘මම පිසම්, මොහු තො පිසත්, මම පිසන්නෙම තො පිසන්නෙට දන් තොදෙන්නට තො පුදුස්සෙම්’යි දන් දෙයි. ‘මම දන් දෙන මා පිළිබඳ යහපත් කීර්තියබිදෙයෙක් උස් වැ නැගේ’ යැයි දන් දෙයි. ගමථවිදරුගනා සිතට සැරසිල්ලක් කොට, ගමථ විදරුගනා සිතට පිරිවර පිළිස දන් දෙයි.

අවධි දැනුපැපත්තියා: ඉඩාවුමසා එකවෙතා දානා. දෙනි. සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා අන්තරා පානා. විජ්‍ය. යානා. මාලාග්‍යනිවිලපත්නා. සෙයා ය. දෙනි ත. පවත්වායි.සත්. සො පසුසත් බත්තියමහාසාලා. වා බ්‍රාහ්මණමහාසාලා. වා ගහපත්මහාසාලා. වා පක්ෂාති කාමගුණෙකි සමපිතින්. සමඩිග්‍රත්. පරිවාරයමානා. තස්ස එව්. හොති ‘අහොවතාහ. කායස්ස හේද පරම්මරණා බත්තියමහා-සාලානා. වා බ්‍රාහ්මණමහාසාලානා. වා ගහපත්මහාසාලානා. වා සහ-බ්‍යත්. උපපරෝර්යා’නති. සො ත. විත්තා දහති, ත. විත්තා. අධිව්‍යාති, ත. විත්තා. හාවෙති. තස්ස ත. විත්තා. හිනො’ධිමුත්තා. උත්තරී. අහාවිත්. තතුපැපත්තියා ස.වත්තනති. තක්ෂා බො සිලුවතො විදුම් තො දුස්සිලස්ස. ඉරුක්කාවුසා සිලුවතො වෙතොපණියි විපුද්ධිත්තා.

පුන ව පර. ආවුස්සා ඉඩිකවෙතා දානා. දෙනි සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා අන්තරා පානා. -පෙ- සෙයාවිස්ථථාපදිපෙයා. සො ය. දෙනි ත. පවත්වායි.සත්. ¹ තස්ස පුත්. හොති ‘වාතුමහාරාජිකා දෙවා දිසායුකා වණ්ඩවතෙකා පූබේඛුලා’ති. තස්ස එව්. හොති ‘‘අහො වතාහ. කායස්ස හේද පරම්මරණා වාතුමහාරාජිකානා’’ දෙවානා. සහබ්‍යත්. උපපරෝර්යාත්ති’. සො ත. විත්තා දහති, ත. විත්තා. අධිව්‍යාති ත. විත්තා. හාවෙති. තස්ස ත. විත්තා. හිනො’ධිමුත්තා. උත්තරී. අහාවිත්. තතුපැපත්තියා ස.වත්තනති. තක්ෂා බො සිලුවතො විදුම් තො දුස්සිලස්ස. ඉරුක්කාවුසා සිලුවතො වෙතොපණියි විපුද්ධිත්තා.

පුන ව පර. ආවුස්සා ඉඩිකවෙතා දානා. දෙනි සමණස්ස වා බ්‍රාහ්ම-ණස්ස වා අන්තරා පානා. -පෙ- සෙයාවිස්ථථාපදිපෙයා. සො ය. දෙනි ත. පවත්වායි.සත්. තස්ස පුත්. හොති තාවත්තියා දෙවා. -පෙ- යාමා දෙවා. -පෙ- තුෂිතා දෙවා. -පෙ- නීමොණරති දෙවා. -පෙ- පරනිමිත-වයවත්ති දෙවා දිසායුකා වණ්ඩවතෙකා පූබේඛුලා’ති. තස්ස එව්. හොති ‘අහොවතාහ. කායස්ස හේද පරම්මරණා පරනිමිතවස්වත්තිනා. දෙවානා. සහබ්‍යත්. උපපරෝර්යාත්ති’. සො ත. විත්තා. දහති ත. විත්තා. අධි-ව්‍යාති, ත. විත්තා. හාවෙති. තස්ස විත්තා. හිනො’ධිමුත්තා. උත්තරී. අහාවිත්. තතුපැපත්තියා ස.වත්තනති. තක්ෂා බො සිලුවතො විදුම් තො දුස්සිලස්ස. ඉරුක්කාවුසා සිලුවතො වෙතොපණියි විපුද්ධිත්තා.

1. පටවායිසත් (මරසා)

2. වාතුමහාරාජිකානා (මරසා)

දනොපපත්ති (දන හේතුයෙන් ඇත්තිවන දෙවෑනි හට) අවශ්‍ය: ඇවැන්ති, මෙහි එක්තරා පුදුලෙක් මහණකුට හෝ බමුණකුට හෝ ආහාර පාන වස්තු යාන මාලා ගන්ධ විලෙපන ගයන ආචාර පහන් තෙල් යන දනවිස්තු දෙයි. හේ යමක් දෙන්නේ ද, එය ලබන්නට පත්ති. හෝ තෙම පාව කාමගුණයන්ගෙන් සමරිත වැ සමන්විත වැ එහි ඉදුරන් හසුරුවන (පසකම් සුව විදුනා) ක්ෂේත්‍රීය මහාසාරයකු හෝ බ්‍රාහ්මණ මහාසාරයකු හෝ ගාහපති මහාසාරයකු හෝ දකී. ‘මමන් කා බුන් මරණින් මතු ක්ෂේත්‍රීය මහාසාරයන් ගේ හෝ බ්‍රාහ්මණ මහා-සාරයන් ගේ හෝ ගාහපතිමහාසාරයන් ගේ හෝ එකි භාවයට පැමිණෙන්නේම් නම් යෙහෙකු දි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ ඒ සින පිහිටුවයි. ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. සින වූ පාවකාම ගුණයන්හි ඇඟුණු, මත්තෙහි නො වඩන ලද ඔහුගේ ඒ සිත එහි ඉපැත්ම පිණිස පවතී. එ ද සිල්වත්සු ගේ සිත ම ය, දුසිලක්සුගේ සිත නො වේ යැ ද කියම්. ඇවැන්ති, පිරිසිදු බැවින් සිල්වත්සු ගේ වෙතස්ප්‍රාණිය (පැතුම) සිදු වේ.

තව ද අනෙකක් කියම්. ඇවැන්ති, මෙහි එක්තරා පුදුලෙක් මහණකුට හෝ බමුණකුට හෝ ආහාර පාන... පහන්තෙල් යන මේ දී දන් දෙයි. හේ යමක් දෙන්නේ ද එය පත්ති. සිවුමහරජයෙහි වැඩි දෙවියෝ දිර්සායුහ ඇත්තෙක් යැ ද පැහැ සටහන් ඇත්තෙක් යැ ද, සැප බහුල තොට ඇත්තෙක් යැ ද ඔහු විසින් අසන ලද්දේ වෙයි. ‘කා බුන් මරණින් මතු සිවුමහරජයෙහි දෙවියන් හා එක් වන බවට පැමිණෙන්නේම් නම් යෙහෙකු’ දි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ ඒ සිත පිහිටුවයි, ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. සින වූ කම් සුවෙහි ඇඟුණු, මත්තෙහි නො වඩන ලද ඔහුගේ ඒ සිත එහි ඉපැත්ම පිණිස පවතී. ඒ ද සිල්වත්සු ගේ සිත යැ ද කියම්. ඇවැන්ති, පිරිසිදු බැවින් සිල්-වත්සුගේ සිතේ පැතුම සිද්ධ වේ.

තව ද අනෙකකක. ඇවැන්ති, මෙහි එක්තරා පුදුලෙක් මහණකුට හෝ බමුණකුට හෝ ආහාර පාන... යයන ආචාර පහන්තෙල් යන මේ දී දන් දෙයි. හේ යමක් දෙන්නේ ද එය පත්ති. තවිනිසාවැඩි දෙවියෝ... යාම දෙවිලෝ වැඩි දෙවියෝ... තුඩි දෙවිලෝ වැඩි දෙවියෝ... නිරමාණරති දෙවිලෝව වැඩි දෙවියෝ... පරනිර්මිත වශවරත්ති දෙවිලෝව වැඩි දෙවියෝ දිර්සායුහ්කහ දි වර්ණවත් හ දි, සුබ බහුලහ දි ඔහු විසින් අසන ලද්දේ වෙයි. ‘කා බුන් මරණින් මතු පරනිර්මිත වශවරත්ති දෙවියන්ගේ සහභාවයට පැමිණියැ හෙන්-නේම් නම් යෙහෙකු දි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ එ සිත පිහිටුවයි, ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. සින වූ කම් සුවෙහි ඇඟුණු ඔහු ගේ එ සිත මත්තෙහි නො වඩන ලද්දේ එහි ඉපැත්ම පිණිස පවතී. ‘එ ද සිල්වත්සු ගේ සිත ය, දුසිල්සු ගේ සිත නො වේ’ යැ ද කියම්. ඇවැන්ති, පිරිසිදු හෙයින් සිල්වත්සු ගේ සිතු පැතුම සිදු වෙයි.

පුන ව පර. ආවුසේ, ඉංඩිකලටවා, දනා දෙනී සමණයා වා බ්‍රාහ්ම-ණයා වා අන්තා පානා වන්. යානා මාලාගනධිවිලෙපනා. ගසයා වසරපදි-පෙයා. සො ය දෙනී ත ප වවායි-සත්. තයා සූත්. ගොත් 'බ්‍රාහ්මකා-යිකා දෙවා, දිසායුකා, වණණවිනෙයා, පුබබුලා'ත්. තයා එව්. ගොත් 'අහෙ, වතාහ. කායයා හේද පරමාරණ, බ්‍රාහ්මකායිකානා. දෙවානා. සහබාත. උපපැර්ශයා'ත්ත්. සො ත විත්තාදහත් ත විත්තා අයිවියාත්, ත විත්තා. හාවත්. තයා ත විත්තා හිනෙයි-මුත්තා. උපපැර්ශයා සංවත්ත්. තක්ක බො සිලවත්, වදුම් තො දුස්සිලයා, එතරාගයා තො සරාගයා. ඉජකිනාවුසේ සිලවත්, වෙතොප්පියි-විතරාගත්තා.

අවය පරිසා: බත්තියපරිසා, බ්‍රාහ්මණපරිසා, ගහපතිපරිසා, සමණ-පරිසා, වාතුම්ඛාරාජිකපරිසා, කාවති-සපරිසා, මාරපරිසා, බ්‍රාහ්මපරිසා.

අවය ලොකඩමෙ: ආහො ව, අලාහො ව, යසො ව, අයසො ව, නිජ ව, පසංසා ව, පුබකු, දුකුකුව්.

අස් අහිඟායතනාත්: අජකිතනා රුපසකුදී එකො බහිදා රුපාත් පසයා පරිත්‍යාගාත් පුව ගැණුවෙමු ගැණුත්. තාත් අහිඟායා ජාතාම් පසයා, මින් එව්. සකුදී ගොත්. ඉදා පයිම් අහිඟායතනා.

අජකිතනා අරුපසකුදී එකො බහිදා රුපාත් පසයා අපමාණාත් පුව ගැණුවෙමු ගැණුත්, තාත් අහිඟායා ජාතාම් පසයා, මින් එව්. සකුදී ගොත්. ඉදා දුනියා අහිඟායතනා.

අජකිතනා අරුපසකුදී එකො බහිදා රුපාත් පසයා පරිත්‍යාගාත් පුව ගැණුවෙමු ගැණුත්, තාත් අහිඟායා ජාතාම් පසයා, මින් එව්. සකුදී ගොත්. ඉදා තනියා අහිඟායතනා.

අජකිතනා අරුපසකුදී එකො බහිදා රුපාත් පසයා අපමාණාත් පුව ගැණුවෙමු ගැණුත්, තාත් අහිඟායා ජාතාම් පසයා, මින් එව්. සකුදී ගොත්. ඉදා වතුයා අහිඟායතනා.

තව ද අනෙකක. ඇවැත්ති, මෙහි එක්තර පුදුලෙක් මහණකුට හෝ බමුණුකුට හෝ ආහාර පාන වස්ත්‍ර යන මාලා ගන්ධ විලෙපන යයන ආචාර පහත් තෙල් යන මේ දී දත් දෙයි. හෝ යමක් දෙන්නේ දී, එය පතයි. ඔහු විසින් ‘මූහ්මකායික දෙවියෝ දිරසායුජ්ක හ, වර්යවත් හ, පුව බහුල කොටුත්තෙක් හ’ යි අයන ලද්දේ වෙයි. ‘මමකා බුත් මරණින් මතු මූහ්මකායික දෙවියන් ගේ සහභාවයට පැමිණියැ හෙන්නොම විම නම් යෙහෙකු යි මෙසේ සිතෙක් ඔහුට වෙයි. ඒ සිත පිහිටුවයි, ඒ සිත ඉටයි, ඒ සිත විභයි. ඔහුගේ ඒ සිත පහත් බහුලාවහි ඇලුණේ, මත්තෙහි තො විභ්‍යා ලද්දේ එහි ඉපැත්ම පිහික පවතී. ඒ ද සිල්වත්හු ගේ සිත යැ, දුසිල්හු ගේ සිත තො වේ යැ’ යි කියමි. පහවු රාගය ඇත්තහුගේ සිත ය, රාග සහිතයාගේ සිත තො වේ යැ යි කියමි. ඇවැත්ති, සිල්වත්හුගේ විත්තප්‍රංශියිය (පැතුම) සිදු වෙයි. පහවු රාගය ඇති බැවිති.

පිරිස අවක: කැන් පිරිස, බමුණු පිරිස, ගැහැලි පිරිස, මහණ පිරිස, සිවුමහරි පිරිස, තවිනිසා දෙවි පිරිස, මර පිරිස, බණ පිරිස.

ලොකධිරම අවක: ලූහය, අලූහය, යගය, අයගය, නින්දව, ප්‍රගංසාව, සුබය, දුෂ්චරය.

අණිහායතන අවක: එකෙක් අධ්‍යාත්මරුපයෙහි පරිකරම වගයෙන් රුපසංඛා ඇත්තේ පිටත්හි සුවර්ණ හෝ දුර්වර්ණ හෝ පරිත්‍යාලම්බන වූ ප්‍රතිහාග නිමිති දකී. ඒ නිමිති මැඩ, ‘දනිම් යි, දකිම්’යි මෙසේ සංඛා ඇත්තේ වෙයි. මේ පලමු වන අණිහායතනය යි,

එකෙක් අධ්‍යාත්මයෙහි රුප සංඛා ඇත්තේ පිටත්හි අප්‍රමාණ වූ සුවර්ණ භෝ දුර්වර්ණ නිමිත්තරුපයන් දකී. ඒ රුප මැඩ, ‘දනිම්’යි ‘දකිම්’යි මෙසේ සංඛා ඇත්තේ වෙයි. මේ දෙවිනි අණිහායතනය යි.

එකෙක් අධ්‍යාත්ම අරමුණෙහි පරිකරමසංඛා තැත්තේ, පිටත්හි වූ සුවර්ණ හෝ දුර්වර්ණ වූ පරිත්‍යාලම්බන වූ පරිකරම නිමිති ද ප්‍රතිහාග නිමිති ද දකී. ඒ අරමුණ මැඩ, ‘දනිම්’යි ‘දකිම්’යි මෙබදු සංඛා ඇත්තේ වෙයි. මේ තෙවිනි අණිහායතනය යි.

එකෙක් අධ්‍යාත්ම අරමුණෙහි රුප සංඛා තැත්තේ, පිටත්හි වූ අප්‍රමාණ වූ සුවර්ණ දුර්වර්ණ රුපයන් දකී. ඒ රුප අණිහවා ‘දනිම්’යි ‘දකිම්’යි මෙසේ සංඛා ඇත්තේ වෙයි. මේ සතරවන අණිහායතනය යි.

අරුපසකුදී එකු, බහිද්‍රි, රුපානි පසුක් නිලානි නිල-වණ්ඩා නිලනිදසුනානි නිලනිභාසානි – සෙයාලාපි නාම උමෙපුපු, නිලා නිලවණණ නිලනිදසුනා නිලනිභාසා. සෙයාලා වා පන තං වන්. බාරාණසෙයාකා. උහතොහාගවිමටයා නිලා නිලා මැණ්ඩා නිලනිදසුනා. නිලනිභාසා. එවමේවා. අරුපසකුදී එකු, බහිද්‍රි රුපානි පසුක් නිලානි නිලවණණ නිලනිදසුනානි නිලනිභාසානි. තානි අභිභායන ජානාම් පසුක්ම් ති එවා. සකුදීදී භෞති. ඉදා පක්වම් අභිභායනනා.

අරුපසකුදී එකු, බහිද්‍රි, රුපානි පසුක් පිතානි පිතවණණ පිතනිදසුනානි පිතනිභාසානි. සෙයාලාපි නාම කණ්-කාරපුපු. පිතා. පිතවණණ පිතනිදසුනා. පිතනිභාසා. සෙයාලා වා පන තං වන්. බාරාණසෙයාකා. උහතොහාගවිමටයා පිතා. පිතවණණ පිතනිදසුනා. පිතනිභාසා. එවමේවා. අරුපසකුදී එකු, බහිද්‍රි රුපානි පසුක් පිතානි පිතවණණ පිතනිදසුනානි පිතනිභාසානි, තානි අභිභායන ජානාම් පසුක්ම් ති එවා. සකුදීදී භෞති. ඉදා පක්වම් අභිභායනනා.

අරුපසකුදී එකු, බහිද්‍රි, රුපානි පසුක් ලොහිතකානි ලොහිතකවණණ නිලනිභාසානි ලොහිතකනිදසුනානි. සෙයා-ලාපි නාම බ්‍රූතිවකපුපු. ලොහිතක. ලොහිතකවණණ ලොහිතක-නිදසුනා. ලොහිතකනිභාසා. සෙයාලා වා පන තං වන්. බාරාණ-සෙයාකා. උහතොහාගවිමටයා. ලොහිතක. ලොහිතකවණණ ලොහිතක-නිදසුනා. ලොහිතකනිභාසා. එවමේවා. අරුපසකුදී එකු-බහිද්‍රි, රුපානි පසුක් ලොහිතකානි ලොහිතකවණණ ලොහිතක-නිදසුනානි. ලොහිතකනිභාසානි, තානි අභිභායන ජානාම් පසුක්ම් ති එවා. සකුදීදී භෞති. ඉදා පක්වම් අභිභායනනා.

අරුපසකුදී එකු, බහිද්‍රි, රුපානි පසුක් ඔදනානි ඔදනවණණ ඔදනනිදසුනානි ඔදනනිභාසානි. සෙයාලාපි නාම ඔසධිතාරකා ඔදනා ඔදනවණණ ඔදනනිදසුනා ඔදනනිභාසා, සෙයා-ලා වා පන තං වන්. බාරාණසෙයාකා. උහතොහාගවිමටයා ඔදනා. ඔදනවණණ ඔදනනිදසුනා. ඔදනනිභාසා. එවමේවා. අභිභායන අරුප-සකුදීදී එකු, බහිද්‍රි, රුපානි පසුක් ඔදනානි ඔදනවණණ ඔදන-නිදසුනානි ඔදනනිභාසානි, තානි අභිභායන ජානාම් පසුක්ම් ති එවා. සකුදීදී භෞති. ඉදා පක්වම් අභිභායනනා.

එකක් අධ්‍යාත්මරුපයෙහි පරිකරමසංඛා තැත්තේ, නිල් වූ, නිල්-වත් වූ, නිල් දකුම් ඇති, නිල්පැහැති බාහිර වූ රුප දකී. නිල් වූ, නිල්වත් වූ, නිල් දකුම් ඇති, නිල්පැහැති දියමෙරලිය මලෙක් යම් සේ වේ ද, නිල් වූ නිල්වත් වූ තිල් දකුම් ඇති, නිල් පැහැති, දෙපිට ම මට සිලිටි වූ කපිවතෙක් යම් සේ වේ ද, එසේ ම නිල් වූ, නිල්වත් වූ, නිල් දකුම් ඇති නිල්පැහැති, බාහිර කපිණාලුම්බන රුපයන් අධ්‍යාත්ම-රුපයෙහි පරිකරමසංඛා තැත්තේ දකී. ඒ රුප අභිජවා ‘දතිම් දකිම්’යි මෙසේ සංඛා ඇත්තේ වෙයි. මේ පස්වන අභිජායතනය යි.

එකක් අධ්‍යාත්මරුපයෙහි පරිකරමසංඛා තැත්තේ, රත්වත් වූ, රත්වත් දකුම් ඇති, රත් පැහැති, බාහිර වූ පින වර්ණ රුප දකී. රත්වත් වූ රත්වත් දකුම් ඇති, රත්පැහැති, පිතවරණ කිහිකිරී මලෙක් යම් බදු වේ ද, දෙපිට මට සිලිටි වූ, රත්වත් වූ, රත්වත් දකුම් ඇති, රත්පැහැති පිතවරණ කපි වතෙක් හෝ යම්බදු වේ ද, එසේ ම රත්වත් වූ, රත්වත් දකුම් ඇති, රත්පැහැති, බාහිර පිතකපිණරුපයන් එකක් අධ්‍යාත්මයෙහි රුපසංඛා තැත්තේ දකී. ඔවුන් මැඩි, ‘දතිම්’යි ‘දකිම්’යි මෙසේ සංඛා ඇත්තේ වෙයි. මේ සවන අභිජායතනය යි.

එකක් අධ්‍යාත්ම රුපයෙහි රුපසංඛා තැත්තේ, රතු වූ, රත්වත් වූ, රත්වත් දකුම් ඇති, රත්පැහැති බාහිර රුපයන් දකී. රතු වූ රත්වත් වූ, රත්වත් දකුම් ඇති, රත් පැහැ වූ බදුවද මලෙක් යම් සේ වේ ද, දෙපස මට සිලිටි වූ, රතු වූ, රත්වත් වූ, රත්වත් දකුම් ඇති, රත්පැහැ වූ, කපිවතෙක් හෝ යම් සේ වේ ද, එසේ ම රතු වූ, රත්වත් වූ, රත්-වත් දකුම් ඇති, රත්පැහැ වූ බාහිර රුපයන්, අධ්‍යාත්ම රුපයෙහි රුප සංඛා තැති එකක් දකී. ඔවුන් මැඩි ‘දතිම්’යි, ‘දකිම්’යි මෙසේ සංඛා ඇත්තේ වෙයි. මේ සත්වන අභිජායතනය යි.

එකක් අධ්‍යාත්මරුපයෙහි රුප සංඛා තැත්තේ සුදු වූ, සුදුවත් වූ, සුදුවත් දකුම් ඇති, සුදුපැහැති වූ බාහිර රුපාලුම්බනයන් දකී. සුදු වූ සුදුවත් දකුම් ඇති, සුදුපැහැ වූ, එහයි තාරකාව යම් සේ ද, දෙපස මට සිලිටි වූ, සුදු වූ, සුදුවත් වූ, සුදුවත් දකුම් ඇති, සුදුපැහැති කපි වතෙක් හෝ යම් සේ වේ ද එසේ ම සුදු වූ, සුදුවත් වූ, සුදු දකුම් ඇති, සුදු පැහැ වූ, බාහිර කපිණරුපයන්, එකක් අධ්‍යාත්මයෙහි රුපසංඛා තැත්තේ දකී. ඔවුන් මැඩි, ‘දතිම්’යි ‘දකිම්’යි මෙසේ සංඛා ඇත්තේ වෙයි. මේ අවවන අභිජායතනය යි.

අවච් විමොක්බා: රුපී රුපානි පසස්ති. අයා පයමේ, විමොක්බා. අරුණිත්තා. අරුපසක්දේ බහිදි, රුපානි පසස්ති. අයා දුතියා විමොක්බා.

සුළුගතකට අධිමුගතකා හොති. අයා තතියා විමොක්බා.

සබෑසේ, රුපසක්දේතා. සමතිකකම, පටිසසක්දේතා. අත්තම, නානාතැසසක්දේතා. අමතාපිකාරා අනෙනා ආකාසේ, ති ආකාසානක්වා-යතන. උපසම්පර්ශ විහරති. අයා. වහුනෝ විමොක්බා.

සබෑසේ, ආකාසානක්වායතන. සමතිකකමම අනෙනා විස්දූත්තතාන් විස්දූත්තක්වායතන. උපසම්පර්ශ විහරති. අයා පක්ෂමේ, විමොක්බා-

සබෑසේ, විස්දූත්තක්වායතන. සමතිකකමම ‘නැසීකිස්වී’ති ආක්වී-ස්දූතතන. උපසම්පර්ශ විහරති. අයා ජටෝ විමොක්බා.

සබෑසේ, ආක්වීස්දූත්තයතන. සමතිකකමම තොවසක්දූතායසක්දූ-යතන. උපසම්පර්ශ විහරති. අයා සත්‍යමේ, විමොක්බා.

සබෑසේ, තොවසක්දූතායසක්දූයතන. සමතිකකමම සක්දූවේදිත නිරෝධා උපසම්පර්ශ විහරති. අයා අවස්ථා විමොක්බා.

ඉමේ බො ආවුළයා තෙන හගවතා ජානතා පසස්තා අරහතා සම්සම්බුද්ධින අවස්ථා ධිමම, සමද්ධිතාතා. තත් සබෑහෙව සහිත- තබා. -පෙ- අත්‍යාය හිතාය සුබාය දෙවමත්තුසානා.

නවකා

15. අන්වී බො, ආවුළයා තෙන හගවතා ජානතා පසස්තා අරහතා සම්සම්බුද්ධින තව ධිමම, සමද්ධිතාතා. තත් සබෑහෙව සහිත- තබා. -පෙ- අත්‍යාය හිතාය සුබාය දෙවමත්තුසානා.

කතමේ නව?

තව ආසාත වන්තුනි: අනාත්. මේ අවරිති ආසාතා බන්ධිති, අනාත්. මේ වරනිති ආසාතා බන්ධිති, අනාත්. මේ වරිසසනිති ආසාතා බන්ධිති පියසස මේ මනාපසස අනාත්. අවරි -පෙ- අනාත්. වරනි -පෙ- අනාත්. වරිසසනිති ආසාතා බන්ධිති, අපරියසස මේ අමතාපසස අත්. අවරි -පෙ- අත්. වරනි -පෙ- අත්. වරිසසනිති ආසාතා බන්ධිති.

විමොක්ෂ අවෙකු: රුපධිතා ඇත්තේ නීලකජිණරුපාදී රුපයන් බෝතා ඇසින් දකී. මේ පළමුවන විමොක්ෂය යි.

අධ්‍යාත්ම රුපයෙහි රුප සංඛා තැත්තේ බාහිර රුප දකී. මේ දෙවෙනි විමොක්ෂය යි.

දහන් ඇසින් පිරිසිදු කඩිණ අරමුණු දක්නේ ‘ගුහ යැ’ යි ම එහි ඇශ්‍රාලයේ වෙයි. මේ තෙවෙනි විමොක්ෂය යි.

සරව ප්‍රකාරයන් රුප සංඛා ඉක්මීමෙන් ප්‍රතිසංඛාවන් පහ වැයුමෙන්, නාතාත්වසංඛාවන් තොමෙනොහිකිරීමෙන් ‘අහස ආනත්ත යැ’ යි ආකාශානක්ද්වායතනයට පැමිණ වෙසෙයි. මේ සතරවන විමොක්ෂය යි.

සරවප්‍රකාරයන් ආකාශානක්ද්වායතනය ඉක්මැ ‘විදානය ආනත්ත යැ’ යි විද්‍යුන්දානක්ද්වායතනයට පැමිණ වෙසෙයි. මේ පස වන විමොක්ෂය යි.

සරවප්‍රකාරයන් ආකිණ්විද්‍යුන්දායතනය ඉක්මැ ‘කිසින් තැතැ’ යි ආකිණ්විද්‍යුන්දායතනයට පැමිණ වෙසෙයි. මේ සවන විමොක්ෂය යි.

සරවප්‍රකාරයන් ආකිණ්විද්‍යුන්දායතනය ඉක්මැ සඳ්‍යාච්චාවිදයිත තිරෝධයට පැමිණ වෙසෙයි. මේ අවවන විමොක්ෂය යි.

ඇවැත්ති, දත්තා දක්නා අර්හත් වූ සම්බන්ධමුද්‍රය වූ ඒ හාගාවතුන් වහන්සේ විසින් මොනොවට විදුරන ලද අභ්‍ය ධර්මයේ මොහු ය. එහි සියල්ලන් විසින් ම එක් වැ ගැයිය පුතු... එය දෙවි මිනිස්තට ප්‍රයෝගනය පිණිස, වැඩි පිණිස, සුව පිණිස වන්නේ ය.

නවකය.

15. ඇවැත්ති, දත්තා දක්නා අර්හත් සම්බන්ධමුද්‍රය වූ ඒ ගාගා-වතුන් වහන්සේ විසින් මොනොවට විදුරන ලද නව ධර්ම කෙනෙක් ඇත. එහි සියල්ලන් විසින් ම එක් වැ ගැයිය පුතු... එය දෙවි මිනිස්තට ප්‍රයෝගනය පිණිස, වැඩි පිණිස, සුව පිණිස වන්නේ ය.

කවර ධර්ම නව දෙනෙක් ද? යන්:

ආසාත වස්තු (වෙටරයට කරුණු) නවයෙකු: මට අවැඩ කෙලේ යැ දි වෙටර බඳී, මට දැන් අවැඩ කෙරේ යැයි වෙටර බඳී, මට මත් අවැඩ කරනැ දි වෙටර බඳී, මට මුය මනාප පුද්ගලයාට අවැඩ කෙලේ යැ දි... දැන් අවැඩ කෙරේ යැ දි... මත් අවැඩ කරනැ දි වෙටර බඳී, මට අවිය අමනාප පුද්ගලයාට වැඩ කෙලේ (අභිවාදිය සිදු කෙලේ) යැ දි... දැන් වැඩ කෙරේ යැ දි... මත් වැඩ කරනැ දි වෙටර බඳී.

නව ආසාතපටවිනයා: අනැත්. මේ අවරි ති, තේ කුතෙන් ලබහා තී ආසාතා. පට්ටිවිනොති, අනැත්. මේ වරිස්සන් ති තේ කුතෙන් ලබහා තී ආසාතා. පට්ටිවිනොති, අනැත්. මේ වරිස්සන් ති තේ කුතෙන් ලබහා තී ආසාතා. පට්ටිවිනොති, පියස්ස මේ මතාපිස්ස අනැත්. අවරි -පෙ-අනැත්. වරති -පෙ- අනැත්. වරිස්සන් ති තේ කුතෙන් ලබහා තී ආසාතා. පට්ටිවිනොති, අපියස්ස මේ අමතාපස්ස අනැත්. අවරි -පෙ- අනැත්. වරති -පෙ- අනැත්. වරිස්සන් ති, තේ කුතෙන් ලබහා තී ආසාතා. පට්ටිවිනොති.

නව සත්‍යවාසා: සත්‍යවාසා, සත්‍ය නානාත්‍යකායා නානාත්‍ය සක්‍රීනො, සෙයාරාපි මතුස්ස එකවේව ව දෙවා එකවේව ව විනිපාතිකා. අයා පයුමා සත්‍යවාසා.

සත්‍යවාසා, සත්‍ය නානාත්‍යකායා එකත්‍යසක්‍රීනො සෙයාරාපි. දෙවා මූහුණාධිකා පයුමාහිතිබතනා. අයා දුනියා සත්‍යවාසා.

සත්‍යවාසා සත්‍ය එකත්‍යකායා නානාත්‍යසක්‍රීනො සෙයාරාපි දෙවා ආයසරා. අයා තතියා සත්‍යවාසා.

සත්‍යවාසා, සත්‍ය එකත්‍යකායා එකත්‍යසක්‍රීනො සෙයාරාපි දෙවා, සුහකිණා. අයා. වතුනෝ සත්‍යවාසා,

සත්‍යවාසා, සත්‍ය අසක්‍රීනො අපට්ටිස-වේදීනො සෙයාරාපි දෙවා අසක්‍රීයතනා! අයා පක්‍රීමා, සත්‍යවාසා.

සත්‍යවාසා, සත්‍ය සඩහිතෙයා රුපසක්‍රීතා. සමත්තිකමා පට්ස-සක්‍රීතා. අනුගමා නානාත්‍යසක්‍රීතා. අමනයිකාරා අනෙනා ආකා-සා ති ආකාසාන ක්‍ර්‍යත්වාපා. අයා ජලයා සත්‍යවාසා.

සත්‍යවාසා, සත්‍ය සඩහිතෙයා ආකාසාන ක්‍ර්‍යත්වතනා. සමත්තිකමා අනෙනා විස්කුතාණති විස්කුතාණක්‍රායත්වාපා. අයා සත්‍යමා සත්‍යවාසා.

1. අසක්‍රීයතනා (සාහ, ක. 5)

අසාකප්‍රතිවිතය (වෙටර දුර ලත කරුණු) නවයෙක: හේ මට අවැඩ කෙලේ යැයි (ප්‍ර අවැඩ කිරීම තො, වේචි, දී පූහුලා කෙරෙහි) එය කොයින් ලද හැකි දු දී සිතන්නේ වෙටර දුර ලකි. හේ මට දැන් අවැඩ කෙරේ යැයි එය ඔහු කෙරෙහි කොයින් ලද හැකි දු දී සිතන්නේ වෙටර දුර ලකි. ඔහු මට මතු අවැඩ කරනු ඇ යන එය (ඔහු කෙරෙහි) කොයින් ලද හැකි දු දී සිතනුයේ වෙටර දුර ලකි. මගේ ප්‍රිය මතාප පූහුලාට හේ අවැඩ කෙලේ යැයි ... හේ දැන් අවැඩ කෙරේ යැයි ... ඔහු මතු අවැඩ කරනු ඇ යන එය (ඔහු කෙරෙහි) කොයින් ලද හැකි දු දී සිතනුයේ වෙටර දුර ලකි. මට අප්‍රිය වූ අමතාප වූ පූහුලාට හේ වැඩ සිදු කෙලේ ය ... දැන් වැඩ සිදු කෙරෙහි ... මතු වැඩ සිදු කෙරනු ඇ යන එය ඔහු කෙරේ කොයින් ලද හැකි දු දී සිතනුයේ ගෙවර දුර ලකි.

සත්වාචාය (සත්වයනට වාසයෝගාත) නවයෙක: ඇවැත්ත්, මිනිසුන් ද ඇතැම දෙවියන් ද ඇතැම විනිපාතිකයන් ද සේ කයැ වෙනස් බව ඇති, ප්‍රතිසන්ධිය-ඡායෙහි ද වෙනස් බව ඇති සත්ව කෙනෙක් ඇත. මේ පළමු සත්වාචායය යැ.

ඇවැත්ත්, කල්පාරමිහ සමයෙහි උපන් මූහ්මකායික දෙවියන් සේ කයින් වෙනස් වූ ප්‍රතිසන්ධිය-ඡායෙන් සමාන වූ සත්ව කෙනෙක් ඇත. මේ දෙවෙනි සත්වාචායය යැ.

ඇවැත්ත්, ආහස්සර දෙවියන් සේ වූ කයැ සමාන බව ඇති ප්‍රතිසන්ධිය-ඡායෙහි වෙනස් බව ඇති සත්ව කෙනෙක් ඇත. මේ තෙවෙනි සත්වාචායය යැ.

ඇවැත්ත්, ගුහකාත්සනක දෙවියන් සේ කයැ සමාන බව ඇති, ප්‍රතිසන්ධිය-ඡාවේ ද සමාන බව ඇති සත්ව කෙනෙක් ඇත. මේ සිවුවැනි සත්වාචායය යැ.

ඇවැත්ත් අස-ඡායන්ට දෙවියන් සේ ප්‍රතිසන්ධිය-ඡාව නැති, විදුම ගැනී සත්ව කෙනෙක් ඇත. මේ පස්වැනි සත්වාචායය යැ.

ඇවැත්ත්, හැම සැටියෙන් ම රුප ස-ඡාවන් ඉක්මීමෙන්, ප්‍රතිසය-ඡාවන් අතුරුදුන් වීමෙන්, ත්‍යානාත්වස-ඡාවන් තො මෙනෙහි කිරීමෙන්, ‘අහස අතන්ත යැ’ දී සමාධි වඩා ආකාසානය්වායනයට පැමිණි සත්ව කෙනෙක් ඇත. මේ සවැනි සත්වාචායය යැ.

ඇවැත්ත්, හැම අයුරින් ආකාසානය්වායනය ඉක්මු, ‘වීජානය අනත්ත යැ’ දී සමාධි වඩා විශ්වෘත්‍යායනයට පැමිණි සත්ව කෙනෙක් ඇත. මේ සත්වැනි සත්වාචායය යැ.

සත්‍යාච්චායෝ, සත්‍යාච්චා සබඳසා, විභූත්‍යා ක්‍රියත්‍යා නා. සමත්‍යා මලම නාන් කිසුවින් ආක්‍රිත්‍ය තත්ත්වපාගා. අය.. අටං මෙවැව්, සත්‍යාච්චාවායෝ.

සත්‍යාච්චා, සත්‍යාච්චා සබඳසා ආක්‍රිත්‍ය තත්ත්වපාගා. සමත්‍යා මලම. නොවස්සූතාසස්සූයතත්ත්වපාගා. අය.. තවමේ, සත්‍යාච්චාවායෝ.

නව අකබෑණා අසමයා මූහුමවිරියවාසාය: ඉධාවූසා, තරාගතො, වලොකේ උපනෙනා හොති අරහ.. සමමාසමූද්ධා, ධමෙම, ව දෙසියන් ඔපසමිකා, පරිනිඛාතිකානිකා සම්බාධාම් සුගතප්‍රවේදිතො, අය.. ව පුගුලු නිරය.. උපපනෙනා හොති. අය.. පයමේ අකබෑණා අසමයා මූහුමවිරියවාසාය.

පුන ව පර.. ආවූසා, තරාගතො ව ලොකේ උපනෙනා හොති අරහ.. සමමාසමූද්ධා. ධමෙම, ව දෙසියන් ඔපසමිකා, පරිනිඛාතිකානිකා සම්බාධාම් සුගතප්‍රවේදිතො. අය.. ව පුගුලු තිරව්‍යානායාති.. උපපනෙනා හොති. අය.. දුනියේ අකබෑණා අසමයා මූහුමවිරියවාසාය -පෙ-පෙන්තිවියය.. උපපනෙනා හොති -පෙ- අසුරකාය.. උපපනෙනා හොති -පෙ- අක්‍රිතර.. දිසාපුක.. දෙවතිකාය.. උපපනෙනා හොති -පෙ- පවතන්මෙමසු රනපදසු පවතාරුගතා හොති, සො ව හොති මිලකේකසු¹ අවිස්සූතාරෙසු යනු නාන් ගත් හිතුනා.. හිතුනා.. උපාසකානා.. උපාසිකානා.. අය.. ජ්‍යෙෂ්ඨ අකබෑණා අසමයා මූහුමවිරියවාසාය.

පුන ව පර.. ආවූසා, තරාගතො ව ලොකේ උපනෙනා හොති අරහ.. සමමාසමූද්ධා. ධමෙම, ව දෙසියන් ඔපසමිකා, පරිනිඛාතිකානිකා සම්බාධාම් සුගතප්‍රවේදිතො. අය.. ව පුගුලු මරුණුමෙසු රනපදසු පවතාරුගතා හොති, සො ව හොති මිව්‍යාදිවිකිකා විපරිතදසසනාත්‍යා දිතුනා, නාන් දිව්‍ය.., නාන් පුත්.., නාන් සුකටදුකකටාතා² කමලානා.. එල.. විපාකො, නාන් අය.. ලොකා, නාන් පරෝ ලොකා, නාන් මාත්‍ර නාන් පිතා, නාන් සත්‍යාච්චා, නාන් ලොකේ සමණුහුමණා සමමාපිතනා යෙ ඉම.. ව ලොක.. පර.. ව ලොක.. සය.. අහිස්සූ සවලි-කන්වා පවෙදෙනකින්. අය.. සත්‍යාච්චා අසමයා මූහුමවිරියවාසාය.

-
1. මිලකම්කසු (ස්‍යා, කල) මිලකම්කසු (කස්වි)
 2. පුකටදුකකටාතා.. (මරස..)

අුවැත්ති, හැම අපුරින් විද්‍යාත්‍යාචනයේ යතනය ඉක්මැ තියින් නැතු සි සමාධි වඩා, ආකිණ්‍යෙන් සත්ව කෙනෙක් ඇත. මේ අවවැනි සත්වාචාරය යු.

අුවැත්ති, හැම අපුරින් ආකිණ්‍යෙන් යතනය ඉක්මැ නොවා සඳුනු නාසනයේ යතනය පැමිණි සත්ව කෙනෙක් ඇත. මේ නාවවැනි සත්වාචාරය යු.

මුහුමටරෝයාසයට නො සුදුසු කාල වූ අක්ෂණ නාවයෙක: අුවැත්ති, මෙහි අරහත් සම්ස්ක්සම්බුද්ධ වූ තරාගතයන් වහන්සේ ලොවැ පහළ වූ සේක් වෙති. කෙලෙස් සංයුතිවන, කෙලෙස් පිරිනිවන ගෙනැදෙන, මාර්ගඳානප්‍රතිවේදයට යන, සුගතයන් වියින් ප්‍රකාශිත ධර්මය ද දෙසැනු ලැබේයි. එහෙන් මේ පුද්ගල තෙමේ තිරයට වත්තේ වෙයි. මේ මුහුමටරෝයාසයට නො සුදුසු කාලය වූ පලමු වැනි අක්ෂණය යු.

තව ද අනෙකක් කියම්. අුවැත්ති, අරහත් වූ සම්ස්ක්සම්බුද්ධ වූ තරාගතයන් වහන්සේ ලොවැ පහළ වූ සේක් වෙති. කෙලෙස් නිවන, කෙලෙස් පිරිනිවන ගෙනැ දෙන, මාර්ගඳානප්‍රතිවේදයට යන, සුගතයන් වියින් ප්‍රකාශිත දහම ද දෙසැයි. එහෙන් මේ පුද්ගල තෙමේ තිරිසන් යොනීයට පැමිණියේ වෙයි. මේ මුහුමටරෝයාසයට නො සුදුසු කාලය වූ දෙවැනි අක්ෂණය යු.

... ප්‍රේත ලොකයට පැමිණියේ වෙයි ...

... අපුර තිකායයට පැමිණියේ වෙයි ...

... දිර්සාපුෂ්ක දේවනිකායකට පැමිණියේ වෙයි ...

යම් තුනෙක මහජුන් ගේ මෙහෙණන් ගේ උච්චුවන් ගේ උච්චුයන් ගේ හැඟිරීමෙක් නැති, පවි පිත් දන්තවුන් නැති ප්‍රත්‍යන්තයෙහි වූ මිලේවිජ ජනපදයන්හි උපන්තේ වෙයි. මේ මුහුමටරෝයාසයට නො සුදුසු කාලය වූ සවැනි අක්ෂණය වෙයි.

තව ද අනෙකකක. අුවැත්ති, අරහත් වූ සම්ස්ක්සම්බුද්ධ වූ තරාගතයන් වහන්සේ ලොවැ පහළ වූ සේක් වෙති. කෙලෙස් නිවන, කෙලෙස් පිරිනිවන ගෙනැ දෙන, මාර්ගඳානප්‍රතිවේදයට යන, සුගතයන් වියින් ප්‍රකාශිත ධර්මය ද දෙසැනු ලැබේයි. මේ පුද්ගල තෙමේ මධ්‍යම ජනපද අතුරෙන් එකෙක උපන්තේද වෙයි. එහෙන් හෙ තෙමේ ‘දුන්’ දැයෙහි පල නැත, යාගයෙහි (මහ දන් හි) පල නැත, සුරායෙහි පල නැත, සුකාන දුෂ්ක්‍රාන (කුජලාකුගල) කර්මයන්ගේ එල විපාක නැත, මේ ලාව නැත, පර ලාව නැත, මවට කළ සත්කාරයෙහි පල නැත, පියාට කළ සත්කාරයෙහි පල නැත, උපපූක (කම්වූ පරිදි මැරි උපදාන) සත්වයෝ නැත, සම කෙනෙක් මේ ලාව ද පර ලාව ද තුෂ්‍රි වෙසෙයි තුවිණින් දන, පසක් කොට පවසන්නාභු තම, එසේ වූ සම්ස්ග්‍රහන (නො වැරදි මගින් ගිය) සම්ස්ක්ප්‍රතිපත්තා (නොවැරදි මහ පිළිපත්) මහන බලුමෙක් ලෙවැහි නැතැයි ගත් පෙරෙහිනු දාජ්‍රේ ඇති මිස්දිවුවෙක් වෙයි. මේ මුහුමටරෝයාසය පිණිස නො සුදුසු කාල වූ සත්වැනි අක්ෂණය වෙයි.

පුන ව පරං ආච්චේසා, තරාගතො ව ලෙළාකේ උපයනෙකා හොති අරහං සමාසමුද්‍රයෙහි, ධමෙමා ව දේශීයති ඔපසලිකො පරිනිඛාතිකො සමෙකාධ ගාමී සූගතප්‍රාප්‍රවේදිතො. අයං ව පුහුලේ මජ්ඡිමෙසු ජනපදෙසු-පවතාරාතො හොති. සො ව හොති දුපෙන්සුනු ජලේ එමුවුගොන පටිබලේ සූහාපිතදුඛහාපිතානමන්මසුනුතු. අයං අවස්ථා අක්කිණෙකා අසමයා මූහුමවරියවාසාය.

පුන ව පරං ආච්චේසා, තරාගතො ව ලෙළාකේ න උපයනෙකා හොති අරහං සමාසමුද්‍රයෙහි, ධමෙමා ව න දේශීයති ඔපසලිකො පරිනිඛාතිකො සමෙකාධගාමී සූගතප්‍රාප්‍රවේදිතො, අයං ව පුහුලේ මජ්ඡිමෙසු ජනපදෙසු පවතාරාතො හොති සො, ව හොති පක්ෂුවා අජලේ අනෙලමුගො පටිබලේ සූහාපිතදුඛහාපිතානමන්මසුනුතු. අයං නවමෝ අක්කිණෙකා අසමයා මූහුමවරියවාසාය.

නව අනුප්‍රාධිකවිභාරා: ඉධාච්චේසා, හිකුව විවිධව කාමෙහි විවිධ අක්ෂලේඟ ධමෙමාහි සවිතකකා. සවිවාරං විවිකජ. පිතිසුඩ. පයම. ක්‍රිඩ. උපසම්පූර්ණ විහරති.

විතක්කවිවාරාන. ටුපසමා-පෙ-දුතිය. ක්‍රිඩ. උපසම්පූර්ණ විහරති.

පිතියා ව විරාගා-පෙ-තතිය. ක්‍රිඩ. උපසම්පූර්ණ විහරති.

සූබඳ ව පහානා-පෙ-වතුත්. ක්‍රිඩ. උපසම්පූර්ණ විහරති.

සබඩයා රුපසක්කුනා. සමතිකකමා, පටිසසක්කුනා. අනුගමානානතනසක්කුනා. අමතිකාරා අනැනුනා ආකාසේති ආකාසානක්කා යතනා. උපසම්පූර්ණ විහරති.

සබඩයා ආකාසානක්කායතනා. සමතිකකම අනානත. විස්කුණනති විස්කුණක්කායතනා. උපසම්පූර්ණ විහරති.

සබඩයා විස්කුණක්කායතනා. සමතිකකම නොවසක්කුනායක්කා-යතනා. උපසම්පූර්ණ විහරති.

සබඩයා ආක්කික්කාසක්කායතනා. සමතිකකම නොවසක්කුනායක්කා-යතනා. උපසම්පූර්ණ විහරති.

තව ද අනෙකෙක. ඇටුන්නි, අර්හන් වූ සම්සක්සම්බුද්ධ වූ කරාගතයන් වහන්සේ ලොවු පහළ වූ සේක් වෙති. කෙලෙස් නිවන, කෙලෙස් පිරිනිවන ගෙනැ දෙන, මාර්ගඳාන ප්‍රතිවේධයට යන, සුගතයන් විසින් ප්‍රකාශිත ධර්මය ද දෙසනු ලැබේයි. මේ පුද්ගල තෙමේ මධ්‍යම ජනපද අතුරෙන් එකෙක උපන්නේ ද වෙයි. එහෙත් ජේ තුවානි නැති, රඩ වූ, කෙලනොළු වූ මොනොවට කී ද නපුරු කොට කී ද වචනයන්ගේ අර්ථ දැනගන්නට ප්‍රතිබල නො වෙයි. මේ ඉහ්මවරයවාසයට නො සුදුසු කාල වූ ඇටුන්නි අක්ෂණය වේ.

තව ද අනෙකෙක. ඇටුන්නි, අර්හන් වූ සම්සක් සම්බුද්ධ වූ කරාගතයන් වහන්සේ ලොවු නො පහළ වූ සේක් වෙති. කෙලෙස් නිවන කෙලෙස් පිරිනිවන ගෙනැ දෙන, මාර්ගඳාන ප්‍රතිවේධයට යන, සුගතයන් විසින් ප්‍රකාශිත ධර්මය වූ කළී නො දෙසනු ලැබේයි. මේ පුද්ගල තෙමේ මධ්‍යම ජනපද අතුරෙන් එකෙක උපන්නේ ද වෙයි. ජේ ප්‍රජා ඇත්තේ, රඩ නො වූයේ, කෙලනොළු නො වූයේ, මොනොවට කී ද නපුරු කොට කී ද වචනයන්ගේ අර්ථ දැනගන්නට සමරථ වෙයි. මේ ඉහ්මවරයවාසයට නො සුදුසු කාල වූ නව වැනි අක්ෂණය වෙයි.

අනුපුරව විභාර නවයෙක: ඇටුන්නි, මෙහි මහන තෙමේ කාමයන් ගෙන් වෙන් වැ ම, අකුසල් දහමුන් ගෙන් වෙන් වැ මැ, විතරක සඡිත විවාර සහිත විවේකයෙන් උපන්, ප්‍රතිය හා සුව හා ඇති පළමු දහන ලැබ වෙයෙයි.

විතරකවිවාරයන් සංහිදීමෙන්... දෙවනි දහන ලැබ වෙයෙයි.

ප්‍රතිය ද පහ විමෙන්... තෙවනි දහන ලැබ වෙයෙයි.

සුබවේදනාව ද දුරුලිමෙන්... සතර වන දහන් ලැබ වෙයෙයි.

හැම ලෙසින් රුප සංඛා ඉක්මීමෙන්, ප්‍රතිස සංඛාවන් අතුරුදහන් වීමෙන්, නානාන් සංඛාවන් නො මෙනෙහි කිරීමෙන් ‘අහස අනත්ත යැ’ යි (සමාධි වඩා) ආකාසානක්ෂායතන බෝනයට පැමිණ වෙයෙයි.

හැම ලෙසින් අකාසානක්ෂායතනය ඉක් මැ, විභානය අනත්ත යැ යි (සමාධි වඩා) විභාශ්‍යානක්ෂායතන බෝනයට පැමිණ වෙයෙයි.

හැම ලෙසින් විභාශ්‍යානක්ෂායතන බෝනය ඉක්මැ, ‘කිහිත තැනි’ යි (සමාධි වඩා) ආකික්ඩ්‍යායතන බෝනයට පැමිණ වෙයෙයි.

හැම ලෙසින් ආකික්ඩ්‍යායතනය ඉක්මැ තෙවසභාෂ්‍යනායක්ෂායතන බෝනයට පැමිණ වෙයෙයි.

සබඩයෝ නොවස්සූතායස්සූයතනා. සම්තිකකමත සස්සූවේදයින-
තිරෝධ උපසම්පූර්ණ විහරති.

නව අනුප්‍රබඩ්ධිරෝධා එයම්. ක්‍රිං. සමාපනකස්ස කාලස්සූ
නිරුද්ධා තොති, දුතිය. ක්‍රිං. සමාපනකස්ස විතකකවිවාරා නිරුද්ධා
තොති, තතිය. ක්‍රිං. සමාපනකස්ස පිති නිරුද්ධා තොති, වතුන්.
ක්‍රිං. සමාපනකස්ස අස්සායපස්සාසා නිරුද්ධා තොති, ආකාසානක්‍රී-
යතනා. සමාපනකස්ස රුපස්සූ නිරුද්ධා තොති, විස්සූණක්‍රීයතනා.
සමාපනකස්ස ආකාසානක්‍රීයතනාස්සූ, නිරුද්ධා තොති, ආක්‍රියූවස්සූ-
යතනා. සමාපනකස්ස විස්සූණක්‍රීයතනාස්සූ නිරුද්ධා තොති, තතියූවස්සූ-
යතනා. සමාපනකස්ස විස්සූණක්‍රීයතනාස්සූ නිරුද්ධා තොති,
නොවස්සූතායස්සූයතනා. සමාපනකස්ස ආක්‍රියූවස්සූයතනාස්සූ
නිරුද්ධා තොති, සස්සූවේදයිනතිරෝධ සමාපනකස්ස සස්සූ ව වේදනා ව
නිරුද්ධා තොති.

ඉමේ බො ආච්චෝ තෙන භගවතා ජාතතා පස්සතා අරහතා සමා-
සම්බුද්ධින නව ධම්මා සමද්ධිතා. තත් සබැඩහෙව සඩායිත්තා.
-පෙ- අන්‍යාය තීතාය සුඩාය දේවම්බුද්ධානා.

දෙසකා

16. අන්‍යාය බො ආච්චෝ, තෙන භගවතා ජාතතා පස්සතා අරහතා
සමාසම්බුද්ධින දය ධම්මා සමද්ධිතා. තත් සබැඩහෙව සඩායිත්තා.
-පෙ- අන්‍යාය තීතාය සුඩාය දේවම්බුද්ධානා.

කතම දය:

දය නාටකරණ ධම්මා: ඉඩාවුයෝ, හික්කු සිලවා තොති පාතිමොක්-
සංවරස්විතා විහරති ආච්චෝගොවරසම්පූර්ණතා අනුමතෙනපු විශේෂපු
භයදස්සාවේ. සමාදාය සිකිත්ති සික්කාපදෙපු. ය. අ වුයෝ හික්කු සිලවා
තොති, පාතිමොක්සංවරස්විතා විහරති ආච්චෝගොවරසම්පූර්ණතා
අනුමතෙනපු විශේෂපු ගයදස්සාවේ, සමාදාය සිකිත්ති සික්කාපදෙපු, අයමි
ධම්මා නාටකරණය.

හැම ලෙසින් නොවසක්කුනාසක්කුයතන බෝනය ඉක්මෑ සක්කු-වෙදයින නිරෝධයට පැමිණ වෙසෙයි.

අනුපූර්ව නිරෝධ (පිළිවෙළින් නිරුද්ධ විම) නවයෙක: ප්‍රථම බෝනයට සමවන්නැඹට කාම සංඛ්‍යාව නිරුද්ධ වෙයි. දැනීය බෝනයට සමවන්නැඹට විතරක මිවාරයෝ නිරුද්ධ වෙත්. ත්‍යානිය බෝනයට සමවන්නැඹට ප්‍රිතිය නිරුද්ධ වෙයි. වතුරුප බෝනයට සමවන්නැඹට ආකාස ප්‍රයාසයෝ නිරුද්ධ වෙත්. ආකාසානක්වායතනයට සමවන්නැඹට රුප සංඛ්‍යාව නිරුද්ධ වෙයි. විස්කුණක්වායතනයට සමවන්නැඹට ආකාසානක්වායතන සංඛ්‍යාව නිරුද්ධ වෙයි. ආකික්වාක්කුයතනයට සමවන්නැඹට වික්කු-ණක්වායතන සංඛ්‍යාව නිරුද්ධ වෙයි. නොවසක්කුනාසක්කුයතනයට සමවන්නැඹට ආකික්වාක්කුයතන සංඛ්‍යාව නිරුද්ධ වෙයි. එය... දෙවිමිනිස්නට ප්‍රයෝගන පිණිස, වැඩි පිණිස, සුව පිණිස පවතී. සක්කුවෙදින නිරෝධයට සමවනුනැඹට සංඛ්‍යාව ද වේදනාව ද නිරුද්ධ වේ.

අුවැත්නි, මොහු දත්තා දක්නා අර්හත් වූ සම්බසම්බුද්ධි වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදරන ලද නව ධර්මයෝ යැ. එහි සියල්ලන් විසින් ම සමග වැ ගැයියැ යුතු. එය... දෙවිමිනිස්නට ප්‍රයෝගන පිණිස, වැඩි පිණිස, සුව පිණිස පවතී.

දෙකය

16. අුවැත්නි, දත්තා දක්නා අර්හත් වූ සම්බසම්බුද්ධි වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදරන ලද දෙ ධර්මයෝ ඇත. එහි සියල්ලන් විසින් ම සමග වැ ගැයියැ යුතු... එය... දෙවිමිනිස්නට ප්‍රයෝගන පිණිස, වැඩි පිණිස සුව පිණිස වෙයි.

කවර දෙයර්ම කෙනෙක් ද යත්:

නාථකරණ (තම හට පිහිට සලසන) ධර්ම දෙයෙක: අුවැත්නි, මෙහි මහණ තෙමේ සිල්වන් වෙයි, ප්‍රාතිමොක්ෂය-වර ශිල්‍යයන් හැටුරුණේ, ආචාර ගොවර සම්පන්න වැ ස්වල්පමාත්‍ර වරදෙහි ද බිය දක්නා සුපු වැ වෙසෙයි. සමාදන් කොට ගෙන සික්පදන්හි හික්මෙයි. අුවැත්නි, ‘මහණ තෙමේ සිල්වන් වෙයි, ප්‍රාතිමොක්ෂ සංවරයෙන් හැටුරුණේ ආචාර ගොවර දෙකින් යුතු වැ, ස්වල්පමාත්‍ර දූෂයන්හි ද බිය දක්නා සුපු වැ වෙසෙයි, සමාදන් කොට ගෙන සික්පදන්හි හික්මෙයි යන යමෙක් ඇද්ද, මෙය ද නාථකරණ ධර්මයෙක.

පුන ව පර්. ආච්චිසො, හික්කු බහුසුජතා හොති පුතබලරා පුන-ස නැවිවයා. යෙ ගෙ ධම්මා ආදිකලුළුණා මලේකිකලුළුණා පරියෝගාන-කලුළුණා සාහ්‍ය සංස්කරණා¹ කෙවලපරිපූණණා පරිපූදි. මූහුමවරිය. අභිවිධත්ති, තරාරුපා'ස ධම්මා බහුසුජතා හොත්ති ධතා² වච්චා පරිවිතා මනාසුනුමපක්ෂීනා දිවියා පුහුවරිදි. යම්පාච්චිසො, හික්කු බහුසුජතා, හොති -පෙ- දිවියා පුහුවරිදි, අයම් ධම්මා නාර්කරණා.

පුන ව පර්. ආච්චිසො, හික්කු කලුළුණාලිගණකා හොති කලුළුණාසංඛායා කලුළුණාසම්පවිධිය . යම්පාච්චිසො, හික්කු කලුළුණාලිගණකා හොති කලුළුණාසංඛායා කලුළුණාසම්පවිධියා, අයම් ධම්මා නාර්කරණා.

පුන ව පර්. ආච්චිසො, හික්කු පුවිවා හොති සොවවසසකරණයි ධම්මා සම්බනාගතා ධම්මා පද්ධතිජයාහි අනුසාසනි. යම්පාච්චිසො, හික්කු පුවිවා හොති -පෙ- පද්ධතිජයාහි අනුසාසනි. අයම් ධම්මා නාර්කරණා.

පුන ව පර්. ආච්චිසො, හික්කු යාති තානි සමුණුවාරිනා. උච්චාවචානි කිංකරීයානි, තත්ත්ව දෙකකා හොති අනාලයෝ තත්ත්වපායාය එම්පාසාය සම්බනාගතා අල්. කානු. අල්. ස.විධානු. යම්පාච්චිසො, හික්කු යාති තානි සමුණුවාරිනා -පෙ- අල්. ස.විධානු, අයම් ධම්මා නාර්කරණා.

පුන ව පර්. ආච්චිසො, හික්කු ධම්මාමො හොති පියසමුද්‍රාරා අභිජමෙ අභිවිනාය උභාරපාමොපේරා. යම්පාච්චිසො, හික්කු ධම්මාමො හොති-පෙ-අභිජමෙ අභිවිනාය උභාරපාමොපේරා, අයම් ධම්මා නාර්කරණා.

1. ගෙවෙ- සංස්කරණා. (PDS යා.)

2. එනාං. (මේසා)

ඇවැත්ති, තව ද අනෙකුකා. මහඟ තෙම බොහෝ ඇසු පිරි තත්ත්වත් ඇත්තේ වෙයි, ඇසු දහම් සිතු දරන්නේ වෙයි, ඇසු දහම් සිතින් රස් කොට ගන්නේ වෙයි. ආදියෙහි යහපත් වූ, මැද යහපත් වූ, අවසනු යහපත් වූ, අර්ථ සහිත වූ, ව්‍යාජන සහිත වූ යම් ධර්ම කෙනෙක් හැම ලෙසින් පිරිපුන් වූ පිරිපිදු බහිර ප්‍රකාශ කෙරෙන් ද, එස් වූ ධර්මයේ ඔහු විපින් බෙහෙවින් අසන ලද්දූ, වචනයෙන් දරන ලද්දූ, වචනයෙන් පුරුදු කරන ලද්දූ, සිතින් පුන පුනා විමසන ලද්දූ, දැංචි-යෙන් මොනොවට පිළිවිදුනා ලද්දූ වෙත්. ඇවැත්ති, මහඟ තෙමේ බොහෝ ඇසු පිරි තත්ත්වත් ඇත්තේ වෙයි.... දැංචියෙන් මොනොවට පිළිවිදුනා ලද්දූ වෙත් යන මෙය ද නාටකරණ ධර්මයෙක.

තව ද අනෙකුකා. ඇවැත්ති, මහඟ තෙමේ කළුන මිතුරන් ඇත්තේ, කළුන යහපුවන් ඇත්තේ, කළුන මිතුරනට ම නැමුණේ වෙයි. ඇවැත්ති, මහඟ තෙමේ කළුන මිතුරන් ඇත්තේ, කළුන යහපුවන් ඇත්තේ, කළුන මිතුරනට ම නැමුණේ වේ යන යමෙක් ඇද්ද, මෙය ද නාටකරණ ධර්මයෙක.

තව ද අනෙකුකා. ඇවැත්ති, මහඟ තෙමේ සුවව වෙයි, සුවව බව කරන දහමුන් ගෙන් පුක්ත වූයේ, ඉවසනුයේ කරන අනුගාසනය ආදරයෙන් පිළිගන්නේ වෙයි, ඇවැත්ති, මහඟ තෙමේ සුවව වෙයි... අනුගාසනය ආදරයෙන් පිළිගන්නේ වේ යන යමෙක් වේ ද, මේ ද නාට කරණ ධර්මයෙක.

තව ද අනෙකුකා. ඇවැත්ති, කුම කෙරෙමි ද දි දසා කළ සුතු වූ යබරමසරුවන්ගේ යම් කුද මහත් කටයුතු කෙනෙක් ඇද්ද, මහඟ තෙමේ එහි දක්ෂ ද අනලස් ද එයට උපාය මාර්ග වූ තුවණින් සමන්-විත ද, එය කරනුයෙහි සමර්ථ ද එය පිළිබඳ විවාරණයෙහි සමර්ථ ද වෙයි. ඇවැත්ති,... යබරමසරුවන් ගේ යම් කුද මහත් කටයුතු කෙනෙක් ඇද්ද... එය පිළිබඳ විවාරණයෙහි සමර්ථ ද වේ යන යමෙක් ඇද්ද, මෙයන් නාටකරණ ධර්මයෙක.

තව ද රෙනෙකුකා. ඇවැත්ති, මහඟ තෙමේ ධර්මය කැමැත්තේ වෙයි, ප්‍රිය සමුදාර (කියන දහම් සකසා ඇයිමන් උගන් බණ පරනට දෙසනු රිසියත්) ඇත්තේ වෙයි. අහිඛර්මයෙහි අහිවිනායයෙහි බුඩුල ප්‍රමාදය ඇත්තේ වෙයි. ඇවැත්ති, මහඟ තෙමේ ධර්මය කැමැත්තේ වෙයි... අහිඛර්මයෙහි අහිවිනායයෙහි බුඩුල ප්‍රමාදය ඇත්තේ වෙයි යන යමෙක් ඇද්ද, මෙය ද නාට කරණ ධර්මයෙක.

පුන ව පරං ආච්‍රිතෝ, හික්වූ සන්නුමටයා හොති ඉතරීතරේහි එවර-පිණ්ඩපාත්‍රසන්නාසනාගිලුනප්පවියහෙසප්පරික්කාරේහි, යම්පාච්‍රිතෝ, හික්වූ සන්නුමටයා හොති ඉතරීතරේහි එවරපිණ්ඩපාත්‍රසන්නාගිලුනප්පවිය-හෙසප්පරික්කාරේහි අයම් ධම්මා නාරකරණයා.

පුන ව පරං ආච්‍රිතෝ, හික්වූ ආරධිවිරියා විහරති අනුසලාන-ඛම්මාන-පහානාය කුසලාන-ඛම්මාන-උපසම්පූද්‍ය, එමවා දැඟ-පරකකමේ, අනික්විත්ත්වාරෝ කුසලපු ධම්මාපු. යම්පාච්‍රිතෝ, හික්වූ ආරධිවිරියා විහරති -පෙ- අනික්විත්ත්වාරෝ කුසලපු ධම්මාපු, අයම් ධම්මා නාරකරණයා.

පුන ව පරං ආච්‍රිතෝ, හික්වූ සතිමා හොති පරමන සතිනෙපක්කන සමන්නාගතො විරකතම් විරහායිතම් සරිතා අනුසාරිතා. යම්පාච්‍රිතෝ, හික්වූ සතිමා හොති -පෙ-සරිතා අනුසාරිතා, අයම් ධම්මා නාරකරණයා.

පුන ව පරං ආච්‍රිතෝ, හික්වූ පක්ෂ්‍යවා හොති උදයන්ගාමිනියා පක්ෂ්‍යය සමන්නාගතො අරියාය නිබෙඩිකාය සම්මාදුක්කික්කාගාමිනියා, යම්පාච්‍රිතෝ, හික්වූ පක්ෂ්‍යවා හොති උදයන්ගාමිනියා පක්ෂ්‍යය සමන්නාගතො අරියාය නිබෙඩිකාය සම්මාදුක්කික්කාගාමිනියා, අයම් ධම්මා නාරකරණයා.

දය කයිණායනාතාති : පය්විකයිණමෙකා¹ සඳහානාති උදිං අඩ්ඩා තිරියා අද්‍ය අප්පමාණ. ආප්පාකයිනාමෙකා සඳහානාති -පෙ-තෙර්කයිණමෙකා සඳහානාති -පෙ- වායෝකයිණමෙකා සඳහානාති -පෙ- -නීලකයිණමෙකා සඳහානාති -පෙ- පිතකයිණමෙකා සඳහානාති -පෙ- ලොහිතකයිණමෙකා සඳහානාති -පෙ- ඔද්‍ය-කයිණමෙකා සඳහානාති -පෙ- ආකාසකයිණමෙකා සඳහානාති උදිං අඩ්ඩා තිරියා අප්පමාණ.

1. පය්විකයිණමෙකා (මෙසා)

තව ද අනෙකෙක. ඇවැත්ති, මහණ තෙමේ ඉතරෙතර (පෙශීලු යම් කවර හෝ) වේටර පිණිපාත ගයනාසන ග්ලාන ප්‍රත්‍යා ගෙහෙරු-පරිෂ්කාරයන් ගෙන් සතුවු වෙයි. ඇවැත්ති, මහණ තෙම ඉතරෙතර වේටර පිණිපාත ගයනාසන ග්ලානප්‍රත්‍යා ගෙහෙරු පරිෂ්කාරයන් ගෙන් සතුවු වේ යන යමෙක් ඇද්ද, මෙය ද නාට කරණ ධර්මයෙක.

තව ද අනෙකෙක. ඇවැත්ති, මහණ තෙමේ අකුසල් දහමුන් පහ කරනුවට, කුසල් දහමුන් පිළිලබනුවට, ආරඛධ විරය ඇත්තේ බල ඇත්තේ, දැඩි වැර ඇත්තේ, කුසල් දහම් ලබනුවට බහා තො තැබු විරය ඇත්තේ වෙසයි. ඇවැත්ති, මහණ තෙමේ... ආරඛධ විරය ඇත්තේ... කුසල් දහම් ලබනුවට බහා තො තැබු විරය ඇත්තේ වෙසයි යන යමෙක් ඇද්ද, මෙය ද නාට කරණ ධර්මයෙක.

තව ද අනෙකෙක. ඇවැත්ති, මහණ තෙමේ බොහෝ කළකට පෙර කළ දෑ ද බොහෝ කළකට පෙර ක් දෑ ද සිහි කරනුයේ, ප්‍රතා-ප්‍රතා සිහි කරනුයේ, උතුම ම සිහියෙන් ද සාරානොවිත ප්‍රජායෙන් ද සමන්විත වූයේ සමෘතිමන් වෙයි. ඇවැත්ති, ‘මහණ තෙමේ... සිහි කරනුයේ ප්‍රතා ප්‍රතා සිහිකරනුයේ, සමෘතිමන් වෙයි’ යන යමෙක් ඇද්ද, මේ ද නාට කරණ ධර්මයෙක.

තව ද අනෙකෙක. ඇවැත්ති, මහණ තෙමේ (සංස්කාරයන් ගේ) ඉපැත්ම ද නැස්ම ද පිරිපිදිනු සමන් වූ, ලොහස්කන්ධාදීන් විද්‍යානුයෙහි සමන් වූ, මොනොවට දුක්වැනැස්මට යන පිරිපිදු ප්‍රජායෙන් සමන්විත වූයේ, ප්‍රජාවන් වෙයි. ඇවැත්ති, ‘මහණ තෙමේ (සංස්කාරයන් ගේ) ඉපැත්මන් වැනැස්මන් පිරිපිදිනු සමන් වූ, ලොහස්කන්ධාදීන් විද්‍යානුයෙහි සමන් වූ, මොනොවට දුක් වැනැස්මට යන පිරිපිදු ප්‍රජායෙන් සමන්විත වූයේ ප්‍රජාවන් වේ’ යන යමෙක් ඇද්ද, මෙය ද නාට-කරණ ධර්මයෙක.

කසිණුයනා දයයෙක: එකෙක් උඩි යට සරසු දෙකක් තොවූ (එකක් ම වූ) අප්‍රමාණ පයිවිකසිණය හඳුනායි. එකෙක් ... ආපොකසිණය හඳුනායි, එකෙක් ... තෙලේකසිණය හඳුනායි, එකෙක් ... වායොකසිණය හඳුනායි. එකෙක් ... නිලකසිණය හඳුනායි. එකෙක් ... පිතකසිණය හඳුනායි. එකෙක් ... ලොහිතකසිණය හඳුනායි. එකෙක් ... බිඳුනකසිණය හඳුනායි. එකෙක් ... ආකාසකසිණය හඳුනායි. එකෙක් උඩි යට සරස දෙකක් තොවූ (එකක් ම වූ) අප්‍රමාණ විස්තරණකසිණය (කසිණුය්සාචි-මාකාසය දරමුණු කරන සිත) හඳුනායි.

දස අකුසලකම්පරා : පාණානිපාත්‍රා, අදින්නාදනා, කාමලපුළු මිව්‍යාචාරා, මූසාචාදා, පිසුණා වාචා, එරුසා වාචා, සම්පෘලාපා, අහිජ්‍යා, බ්‍යාපාදා, මිව්‍යාදිවිසී.

දස කුසලකම්පරා : පාණානිපාත්‍රා වේරමණි, අදින්නාදනා වේරමණි, කාමලපුළු මිව්‍යාචාරා වේරමණි, මූසාචාදා වේරමණි, පිසුණාය වාචාය වේරමණි, එරුසාය වාචාය වේරමණි, සම්පෘලාපා වේරමණි, අනැහිජ්‍යා, අබ්‍යාපාදා, සම්මාදිවිසී,

දස අරියචාසා : ඉධාවුමසා, සික්‍රු පක්‍ර්‍යාවන්වීපැහිනා හොති ජ්‍යෙෂ්ඨමන්නාගත්තා, එකාරගක්ඩා, වතුරාපගස්සනා පහුනුක්‍රාපවේවක— සටවා, සමවයසවේක්සනා අතාවිලසංක්‍රාපනා පසක්‍ර්‍යායසංඛාරා පුරිවුනක්‍රාපනා පුරිවුනක්‍රාපක්‍රේෂ්‍ය.

කජක්‍රා ආවුමසා, සික්‍රු පක්‍ර්‍යාවන්වීපැහිනා හොති: ඉධාවුමසා, සික්‍රුනා කාමලවිෂන්දු පැහිනා හොති, බ්‍යාපාදා පැහිනා හොති, උනාමිද්‍යා පැහිනා හොති, උත්‍යාවිකුක්කාවල් පැහිනා හොති, විවික්‍රිව්‍යා පැහිනා හොති. එව්. බො ආවුමසා, සික්‍රු පක්‍ර්‍යාවන්වීපැහිනා හොති.

කජක්‍රා ආවුමසා, සික්‍රු ජ්‍යෙෂ්ඨමන්නාගත්තා හොති: ඉධාවුමසා, සික්‍රු වක්‍ර්‍යානා රුපා දිස්‍යා, නොව පුම්මනා හොති ත දුම්මනා, උපෙක්කකා ව විහරන් සත්තා සම්පර්තනා. මසාත්තන සදා පුහා—පෙ— සාත්තන ගන්ධා— සායිනා—පෙ— උවකාය රසං සායිනා—පෙ— කායන මොවක්‍රාඩා— පුහිනා—පෙ— මතසා ධමම්— වික්‍ර්‍යාය තොව පුම්මනා හොති ත දුම්මනා, උපෙක්කකා ව විහරන් සත්තා සම්පර්තනා. එව්. බො ආවුමසා, සික්‍රු ජ්‍යෙෂ්ඨමන්නාගත්තා හොති.

කජක්‍රා ආවුමසා, සික්‍රු එකාරගක්ඩා හොති: ඉධාවුමසා, සික්‍රු සතාරගක්කා වෙතසා සමන්නාගත්තා හොති. එව්. බො ආවුමසා, සික්‍රු එකාරගක්ඩා හොති.

අකුණල කරමපර දැයෙක: ප්‍රාණසාතය, අද්‍යත්තාදානය, කාමයන්හි වරදවා හැඩිරිම, මූස බස බිංිම, කේලාම කිම, පරෝස බස බිංිම, ප්‍රලාජ දෙඩිම, අණිධ්‍යාව, ව්‍යාපාදය, මිට්‍යාදාශවීය.

කුගල කරමපර දැයෙක: පණිවායෙන් වැළැක්ම, අයිතාදිනින් වැළැක්ම, කාමයන්හි වරදවා හැඩිරිමෙන් වැළැක්ම, මූසවායෙන් වැළැක්ම, පෙහෙසුන් තෙරෑමලන් වැළැක්ම, පරෝස බසින් වැළැක්ම, ප්‍රලාජ දෙඩිමෙන් වැළැක්ම, අන්තිධ්‍යාව, අව්‍යාපාදය, සම්බ්ද්‍යාශවීය.

ආරයවාස (ලත්මන් ගේ විපුල) දැයෙක: ඇවැත්ති, මෙහි මහණ තෙමේ අධිග පසසකින් විප්‍රයුක්ත වූයේ, අධිග සයෙකින් සමන්විත වූයේ, එක් ම ආරක්ෂාවක් ඇත්තේ, අපුරුෂ සතරක් ඇත්තේ, මොනොවට බැහැර කරන ලද ප්‍රත්‍යාක්ෂණ ආත්තේ, නො අඩු කොට මොනොවට දුරු කරන ලද එහෙළ ඇත්තේ, නො කැළඳුම් කළුපනා ඇත්තේ, සංක්ෂීජු කායස-ස්කාර ඇත්තේ, මොනොවට මිදුණු සින් ඇත්තේ, මොනොවට මිදුණු ප්‍රජා ඇත්තේ වෙයි.

ඇවැත්ති, මහණ තෙමේ කෙසේ නම් අධිග පසසකින් විප්‍රයුක්ත වේ ද යන්: ඇවැත්ති, මෙහි මහණුගේ කාමවිෂන්දය ප්‍රහිණ වෙයි. ව්‍යාපාදය ප්‍රහිණ වෙයි, එනාමිද්ධිය ප්‍රහිණ වෙයි, උද්ධිවිචුක්තුවිවය ප්‍රහිණ වෙයි, විවිකිව්‍යාව ප්‍රහිණ වෙයි. ඇවැත්ති, මෙසේ ම මහණ තෙමේ අංග පසසකින් විප්‍රයුක්ත වෙයි.

ඇවැත්ති, මහණ තෙමේ කෙසේ නම් අධිග සයෙකින් සමන්විත වේ ද යන්: ඇවැත්ති, මෙහි මහණ තෙමේ ඇයින් රුපයක් දැක නො ම සතුවුද වෙයි, නො ම නොසතුවුද වෙයි. සිති ඇත්තේ තුවිණින් දත්තේ උපක්ෂක වැළ වෙසෙයි. කතින් හඩක් අසා; ... තැහැයන් ගදක් අසා, ... දිවින් රසක් විදු, ... කයින් හැපෙන දෙක් පැහැසු, ... මනයින් දහම් අරමුණක් සිතා නො ම සතුවුද වෙයි, නො වෙයි, සිති ඇත්තේ, තුවිණින් ම නොසතුවුද දත්තේ, උපක්ෂක ද වැළ වෙසෙයි. ඇවැත්ති, මෙසේ ම මහණ අධිග සයෙකින් සමන්විත වෙයි.

ඇවැත්ති, කෙසේ නම් මහණ තෙමේ එක ම ආරක්ෂාවක් ඇත්තේ වේ ද යන්: ඇවැත්ති, මෙහි මහණ තෙමේ සිතිය ම ආරක්ෂාව ගොවැනි සිතින් යුතුක්ත වෙයි. ඇවැත්ති, මහණ තෙමේ මෙසේ ම එක් ආරක්ෂාවක් ඇත්තේ වෙයි.

කරණු ආවුසේ, හිකුව ව්‍යුරාපසුනෙහා භෞති, ඉධාවුසේ, හිකුව සඩිංගයකා පරිසේවකි, සඩිංගයකා අධිවාසේති, සඩිංගයකා විනෝදේති, සඩිංගයකා පරිවර්තනි. එව්. බො ආවුසේ, හිකුව ව්‍යුරාපසුනෙහා භෞති.

කරණු ආවුසේ, හිකුව පනුනුපලවෙකුසවෙවා භෞති, ඉධාවුසේ, හිකුවනෙහා යාති තුති පූංසමණුඛමණානා. පූංසපලවෙකුසවෙති සඩාති තුති තුත්‍යාති භෞතින් පනුනුත්‍යාති වත්තාති වත්තාති මුත්‍යාති පහිනාති පටිපෙස්දායිති. එව්. බො ආවුසේ, හිකුව පනුනුපලවෙකුසවෙවා භෞති-

කරණුවුවුසේ, හිකුව සමවයසවෙකුසනා භෞති: ඉධාවුසේ, හිකුවනෙහා කාලෝසනා පහිනා භෞති, හලවෙසනා පහිනා භෞති, මුහමටරියසනා පටිපෙස්දායි භෞති. එව්. බො ආවුසේ, හිකුව සමවයසවෙකුසනා භෞති,

කරණුවුවුසේ, හිකුව අනාවිලසඩඩපෝ, භෞති: ඉධාවුසේ, හිකුවනෙහා කාලසඩඩපෝ, පහිනා භෞති, බ්‍යාපාදසඩඩපෝ පහිනා භෞති, විහිංසාසඩඩපෝ පහිනා භෞති. එව්. බො ආවුසේ, හිකුව අනාවිලසඩඩපෝ භෞති.

කරණුවුවුවුසේ, හිකුව පස්සදිකායසඩඩරා භෞති: ඉධාවුසේ, හිකුව පුබසු ව පහානා දුකුබසු ව පහානා පුබබව සොමනාසය දදනාසානා. අන්තර්මා ඇදුකුමලපුබඩා. උපසකඩාසත්පාරිපුදි. වත්ත්‍යක්ංගානා. උපසම්පර්ශ විහරති. එව්. බො ආවුසේ, හිකුව පස්සදිකායසඩඩරා භෞති.

කරණුවුවුවුසේ, හිකුව පුවිමුනාවිතෙනා භෞති: ඉධාවුසේ, හිකුවනා රාගා විතනා. වීමුත්‍යා භෞති දෙසා විතනා. වීමුත්‍යා භෞති මොහා විතනා. වීමුත්‍යා භෞති. එව්. බො ආවුසේ, හිකුව පුවිමුනාවිතෙනා භෞති.

අුවැත්ති, කෙසේ නම් මහණ තෙමේ අපූරුෂය (ආධාර) සතරක් ඇත්තේ වේ ද යන්: අුවැත්ති, මෙහි මහණ තෙමේ තුවිණින් සලකා එකක් සෙවියි, තුවිණින් බලා එකක් ඉවසයි, තුවිණින් බලා එකක් පහ කරයි, තුවිණින් බලා එකක් ඉවත් කෙරෙයි. අුවැත්ති, මෙසේ ම මහණ තෙමේ අපූරුෂය සතරක් ඇත්තේ වේයි.

අුවැත්ති, කෙසේ නම්, මහණ තෙමේ මොනොවිට බැහැයි කරන ලද ප්‍රමත්තක සත්‍ය ඇත්තේ වේ ද යන්: අුවැත්ති, බොහෝ මහණ බමුණින් ගේ යම බොහෝ ප්‍රමත්තක සත්‍ය කෙනෙක් (මේ දරුණුය ම සත්‍ය යැ' දි වෙන වෙන ම ඒ ඒ මහණබමුණින් විසින් දැඩි කොට සත්‍ය වශයෙන් පිළිගන්නා ලද දු) වෙත් දු මේ සස්තා මහණපු විසින් බිඟු හැම බැහැයි කරන ලදූසු, ඩුරු කරන ලදූසු, හැර දමන ලදූසු, පහ කරන ලදූසු, වුද්‍ය ලදූසු, එ හෙයින් ම ප්‍රහිණ වුව්‍යා සංඛ්‍යාණපු වෙත්, අුවැත්ති, මහණ තෙමේ වෙසේ ම බැහැර කරන ලද ප්‍රමත්තක සත්‍ය ඇත්තේ වේයි.

අුවැත්ති, මහණ තෙමේ කෙසේ නම් නො අවු කොට මොනොවිට දුරු කරන ලද එහෙතු ඇත්තේ වේ ද යන්: අුවැත්ති, මෙහි මහණපුලේ කාම එහෙතුව ප්‍රහිණ වෙයි, භව එහෙතුව ප්‍රහිණ වෙයි, ව්‍යුහමවරයා එහෙතුව සංඛ්‍යාණයේ වෙයි. අුවැත්ති, මෙසේ ම මහණ තෙමේ මොනොවිට අනුතා කොට දුරු කරන ලද එහෙතු ඇත්තේ වේයි.

අුවැත්ති, මහණ තෙමේ කෙසේ නම් කැලැකුණු කළුපනා ඇත්තේ වේ ද යන්: අුවැත්ති, මෙහි මහණපු ගේ කාමසංකළුපය ප්‍රහිණ වෙයි, ව්‍යුහපාදය කළුපය ප්‍රහිණ වෙයි, ව්‍යුහපාදය කළුපය ප්‍රහිණ වෙයි. අුවැත්ති, මෙසේ ම මහණ තෙමේ නො කැලැකුණු සංකළුප ඇත්තේ වෙයි.

අුවැත්ති, මහණ තෙමේ කෙසේ නම් සංඛ්‍යාණ සංස්කාර ඇත්තේ වේ ද යන්: අුවැත්ති, මෙහි මහණ තෙමේ පුබවෙදනාව ගේ ද ප්‍රහාණයෙන් දුබවෙදනාව ගේ ද ප්‍රහාණයෙන්, පළමු කොට ම සෞම්බාධ වෙදනාවන් දුරු විවෙන්, දුක් ද නොපු පුව ද නොපු උපක්ෂාව ගේ ද ස්මානිය ගේ ද පිරිපිදු බව ඇති සතර වන ධ්‍යානයට පැමිණ වෙයෙයි. අුවැත්ති, මෙසේ ම මහණ තෙමේ සංඛ්‍යාණ කායසංස්කාරය ඇත්තේ වෙයි.

අුවැත්ති, මහණ තෙමේ කෙසේ නම් මොනොවිට මිදුණු පිනැත්තේ වේ ද යන්: අුවැත්ති, මෙහි මහණපු ගේ පින් රාගය කෙරෙන් මිදුණේ වෙයි, ද්වෙෂය කෙරෙන් මිදුණේ වෙයි, මොහය කෙරෙන් මිදුණේ වෙයි. අුවැත්ති, මෙසේ ම මහණ තෙමේ මොනොවිට මිදුණු පිනැත්තේ වෙයි.

කරකුවාවූසා හිකුවූ සුව්මුත්තපංශුකු, ගොනී: ඉධාවූසා, හිකුවූ රාගා, මේ පහිනා, උච්චන්තාවූලා තාලාවන්ත්‍රිකතා, අනාහාව්. ගතා ආයතින් අනුපාදිමෙමාත් පරානාත්, දෙසා, මේ පහිනා—පෙ—මොහො මේ පහිනා, උච්චන්තාවූලා තාලාවන්ත්‍රිකතා, අනාහාව්. ගතා ආයතින් අනුපාදිමෙමාත් පරානාත්. එව්. බො ආවූසා හිකුවූ සුව්මුත්තපංශුකු ගොනී.

දස අයෙකටු ධිමමා: අසෙකබා සමමාදියි, අසෙකකි, සමමා-සඩිකපෝ, අසෙකබා, සමමාවාවා, අසෙකකි, සමමාකමලන්නා, අසෙකකි, සමමාදාලීවා, අසෙකකි සමමාවායාමා, අසෙකබා සමමායනි, අසෙකකි, සමමාදියි, අසෙකකි. සමමා නැඹුණ්, අසෙකබා සමමාව්මුත්ත.

ඉමේ බො ආවූසා, තන හගවතා, ජානතා පසකතා අරහතා සමමාසම්බුද්ධිනා දස ධිමමා, සමමදකිතා. තනු සබේහෙව සඩිකායි-තක්ති. නා විවිදිතක්ති. යටියිදා මූහුමවරිය අදත්තිය. අස්ස විරවිතික්. තදස්ස බහුර්තනසිතාය බහුර්තනස්සාය ලොකානුකම්පාය අන්‍යාය හිතාය ප්‍රබාය දෙවමනුස්සානත්ති.

17. අථ බො හගවා වූවයිතිතා, ආයසමත්ත. සාරිපුත්ත. ආමතෙකයි; “සාමු සාමු සාරිපුත්ත, සාමු බො ස්ව. සාරිපුත්ත, හිකුවූත්ත. සඩිනි-පරියාය. අහායි”ත්.

ඉදමවාව ආයසමා සාරිපුත්තා. සමනුජ්ඡු සන්ඩා පහොයි. අතකමනාව තේ හිකුවූ ආයසමතා සාරිපුත්තස්ස හායිතා. අහින්ස්ත්තා.

සඩිනිසුත්ත. නිවිධිත. දසම්.

අවැන්නි, මහඟ තෙමේ කෙසේ නම් මොනොවට මිදුණු ප්‍රජාව ඇත්තේ වේ ද යන්: අවැන්නි, මෙහි මහඟ තෙමේ 'මගේ රාගය ප්‍රහිණ ය, සිද දමන ලද මුල් ඇත්තේය,... උදුරා දමන ලද තල්රුකක් මෙන් කරන ලද්දේය, නැවැත තො හටයන්නා බවට පැමිණියේ ය, යලි තො- උපද්‍යා ස්විජාවය ඇත්තේ වේ' යැයි දති, අවැන්නි, මහඟ තෙමේ මෙසේ ම මොනොවට මිදුණු ප්‍රජා ඇත්තේ වෙයි.

අගෙක්ස් ප්‍රාග්‍රහණය (අලසම්ප්‍රසක්ත) ධර්ම දායෙක: අගෙක්ස් සම්බන්ධාත්මිය අගෙක්ස සම්බන්ධවනය, අගෙක්ස් සම්බන්ධරාමාත්තය, අගෙක්ස් සම්බන්ධාත්මිය, අගෙක්ස් සම්බන්ධවායාමය, අගෙක්ස් සම්බන්ධාත්මිය, අගෙක්ස් සම්බන්ධානය, අගෙක්ස් සම්බන්ධාත්මිය.

අවැන්නි, දන්නා දක්නා අර්හන් වූ සම්බන්ධම්බුද්ධ වූ ඒ හාගාවතුන් වහඟන්සේ විසින් මොනොවට විදරන ලද දා ධර්මයේ මොහු ය. එහි පියල්ලන් විසින් ම, යමිසේ මේ මුශ්මවරයාව දික්කලක් පැවැතිය හැකි වන්නේ ද, දික්කලක් සිවුණෝ වන්නේ ද, එසේ වනු පිණිස එක් වැ ගැයිය යුතු, විවාද තො කළ යුතු. එය බොහෝ දෙනාට හිතපිණිස, ගොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවිමිනිස්නට ප්‍රයෝගනා එණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.''

17. එකල්හි හාගාවතුන් වහන්සේ නැඟී යිට, ආයුණුමන් ගාරිපුතු ස්ථානිකරයන් අමතා, "ගාරිපුතුදිනි, මැතැව! මැතැව! ගාරිපුතුදිනි, තෙපි හික්ෂානාට මනා කොට ම සංගිනිපරයායය (සම්බන්ධ කාරණ වූ ධර්මය) විදළහ" යි විදළයෙක.

ආයුණුමන් ගාරිපුතු තෙරණුවේ මෙය විදළාහ. ගාස්ත්‍යන් වහන්සේ මොනොවට අනුදත් සෙක් වූහ. ඒ හික්ෂා ද සතුවු වූවාහු ආයුණුමන් ගාරිපුතු තෙරණුවන් ශේ විවනය පිළිගත්හ.

දා වන සඩිගිනි සූත්‍රය නිමියේ යි.

දැනු තිරසු තිත්‍යා

1. එව්. මේ සූත්‍රං:

එක්. සමය. හත්වා වමපාය. විහරන් ගගයරාය පොකබිරණීය, නීරෝ මහතා හිකුවුසමෙහෙන සංඩි. පක්‍රාමෙනෙහේ හිකුවුසනෙහේ.

තතු ගො ආයසමා සාරිපුත්‍රෙහා හිකුවු ආමෙනෙහේ : ‘අවුශේ හිස්කිවෝ’ නි. ‘අවුශේ’ නි ගො ලත හිකුවු ආයසමෙනා සාරිපුත්‍රෙහා පවත්තෙයාපු.. ආයසමා සාරිපුත්‍රෙහා එනදාවාව :

දැනුතිර. පවත්කාමි ධමෙ. නිඩ්ඩානාපතන්ය,
දුක්කිඩානාකිරියාය සක්කිගස්සාපෙමෙවනා.

එකො ධමෙම,

2. එකො අවුශේ ධමෙම, බහුකාරෝ, එකො ධමෙම, හාවේත්තබා, එකො ධමෙම, පරිණෙකුදෙයා, එකො ධමෙම, පහාත්තබා, එකො ධමෙම, හානාහාරියා, එකො ධමෙම, විසේසහාරියා, එකො ධමෙම, දුපාට්ටිපෙකා, එකො ධමෙම, උපාදන්තබා, එකො ධමෙම, අයිණෙකුදෙයා, එකො ධමෙම, සව්‍යිකාන්තතබා.

කතමේ, එකො ධමෙම, බහුකාරෝ? අපාමාදු කුසලලපු ධමෙමපු. අය. එකො ධමෙම, බහුකාරෝ.

කතමේ, එකො ධමෙම, හාවේත්තබා? කායගත්තාසන් සාන්ස්ඝගතා. අය. එකො ධමෙම, පරිණෙකුදෙයා.

කතමේ එකො ධමෙම, පරිණෙකුදෙයා? එකො, සාසවා උපාදන්තයා. අය. එකො ධමෙම, පරිණෙකුදෙයා?

දසුන්තර සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී:

හාග්‍යවතුන් වහන්සේ එක් සමයෙක්හි හික්ෂුන් පන්සියයක් පමණ වූ මහන් හික්ෂුය ඩිජිල් විවෘත සමග විවෘත තුවර සම්පාදනී ගරගරා පොකුණු තෙරු වැඩ විසන ජේක.

එහි දී වනුහි සැරිපුත් තෙරුණුවේ ‘අවැන් මහජනි’ හි හික්ෂුන් ඇමැතුහ. ‘අවැන්නි’හි කියා ම ඒ හික්ෂු සැරිපුත් තෙරුනට පිළිවදන් දැන්හ. සැරිපුත් තෙරුණුවේ මෙය විදාහා:

නිවන් පැමිණුනු පිණිස, දුක් කෙළවර කරනු පිණිස, සියලු කෙලෙස් ගැට ලිහන දෙශාත්තර ධර්මය (උකකය පටන් නොව දෙකය හිමි නොව සංඛ්‍යා විසින් තැහි හිය ධර්ම සමූද්‍ය වූ සූත්‍ර දෙගනාව) කියන්නොමි.

උකධරම

2. ඇවැන්නි, බහුපකාර වූ එක් ධර්මයෙක. හාවයිනවා (වැඩියැ යුතු) එක් ධර්මයෙක. පරිජේෂ්‍ය (පිරිසින්ද යුතු) එක් ධර්මයෙක. ප්‍රහාතවා (පහ කළ යුතු) එක් ධර්මයෙක. හානාහාරික (පිරිහිම බ්‍රන, අපායගාලී) එක් ධර්මයෙක. විගෙජහාරික (විගෙජ ගුණ ලැබේම පිණිස පවත්නා) එක් ධර්මයෙක. දුෂ්ච්‍රත්විධාන (දුකසේ පිළිවිදියැ යුතු) එක් ධර්මයෙක. උන්පාද-ඡිතවා (ඉපදුවියැ යුතු) එක් ධර්මයෙක. අභිජේෂ්‍ය (ඇඳතරිජ්‍යයෙන් චෙසේයින් දත් යුතු) එක් ධර්මයෙක. සාක්ෂාත් කරනවා එක් ධර්මයෙක.

බහුපකාර වූ එක් ධර්මය කවර යැ? කුසල්දහම්මි අප්‍රමාදය යැ. මේ බහුපකාර වූ එක් ධර්මය යැ.

හාවයිනවා එක් ධර්මය කවර යැ? සුබවේදනාසම්පූජක්ත කායගතා සමානිය ය (ආතාපාන වතුදුරියාපර, සතිසම්පර්ජන්ද, දැන්තියකාර, වතුධාතුවවත්තා දයාසුහ තවසිවෙකා, වූණ්ණිකමනයිකාර,¹ කෙකුදීන්හි වැඩු සතර රුපධියාන යන මේදා බැවිමෙහි උපන් සිහිය ය). මේ හාවයිනවා (වැඩියැ යුතු) ධර්මය යැ.

පරිජේෂ්‍ය (පිරිසින්ද යුතු) එක් ධර්මය කවර යැ? ආප්‍රව උපාදන දෙකට ම ප්‍රත්‍යා වූ සපර්යය යැ. මේ පරිජේෂ්‍ය එක් ධර්මය යැ.

දිස්ත්‍රිකායා, පාලිකවගෙනා,

දසුනුරසුනා.

කතමේ, එකා, ධමෙම, පහා තබේ? අඟලීමානො, අයා එකා, ධමෙමා පහාතබේ.

කතමේ, එකා, ධමෙමා, හානාහාගියා? උගෝතිසා මනසිකාරේ, අයා එකා, ධමෙමා, හානාහාගියා.

කතමේ, එකා, ධමෙමා, විසේසහාගියා? යොතිසා මනසිකාරේ, අයා එකා, ධමෙමා, විසේසහාගියා.

කතමේ, එකා, ධමෙමා, දුපුටිවිජකා? ආනතනිකා, වෙතො-සමාධි. අයා එකා, ධමෙමා, දුපුටිවිජකා.

කතමේ, එකා, ධමෙමා, උපාදෙනුතබේ? අකුපා කුණු. අයා එකා, ධමෙමා, උපාදෙනුතබේ.

කතමේ, එකා, ධමෙමා, අහිජෙනුදෙයා? සමඟ සකා, ආහාරවිතිකා. අයා එකා, ධමෙමා, අහිගෙනුදෙයා.

කතමේ, එකා, ධමෙමා, සවිත්කාතතබේ? අකුපා වෙතතාවිමුන්. අයා එකා, ධමෙමා, සවිත්කාතතබේ.

ඉති ඉමෙ දස ධමෙමා, ගුතා තව්‍ය තරු, අවිතරා, අනැජුජුරා, සමා තරාගතනන අහිසමුද්‍යා.

දෙවඩමා,

3. දෙව ධමෙමා, බහුකාරා, දෙව ධමෙමා, හාවෙතතබේ? දෙව ධමෙමා, පරිජුජුදෙයා, දෙව ධමෙමා, පහාතතබේ, දෙව ධමෙමා, හානාහාගියා, දෙව ධමෙමා, විසේසහාගියා. දෙව ධමෙමා, දුපුටිවිජකා, දෙව ධමෙමා, උපාදෙනුතතබේ, දෙව ධමෙමා, අහිගෙනුදෙයා, දෙව ධමෙමා, සවිත්කාතතබේ.

කතමේ දෙව ධමෙමා, බහුකාරා? සත්‍ය ව සම්පර්ජනුද්. ව. ඉමෙ දෙව ධමෙමා, බහුකාරා.

කතමේ දෙව ධමෙමා, හාවෙතතතබේ? සමතරා ව විපස්සනා ව. ඉමෙ දෙව ධමෙමා, හාවෙතතතබේ.

ප්‍රහාතව්‍ය (පහ කළ යුතු) එක් ධර්මය කවර යැ? අස්මීමානය යැ. මේ ප්‍රහාතව්‍ය එක් ධර්මය යැ.

හානාහාගික එක් ධර්මය කවර යැ? අයොනිසොමනස්කාරය යැ. මේ හානාහාගික එක් ධර්මය යැ.

විශේෂහාගික එක් ධර්මය කවර යැ? යොනිසොමනස්කාරය යැ. මේ විශේෂහාගික එක් ධර්මය යැ.

දුෂ්ප්‍රහිටිධ්‍ය එක් ධර්මය කවර යැ? ආනන්තරික විත්තස්මාධිය (විදරුගනාවට අනෙකුරු මාරුගය) යැ. මේ දුෂ්ප්‍රහිටිධ්‍ය එක් ධර්මය යැ.

ලත්පාදයිතව්‍ය එක් ධර්මය කවර යැ? අකොප්‍ය ඇතාය (ප්‍රත්‍යාවෙක්ෂණ ප්‍රජ්‍ය) යැ. මේ ලත්පාදයිතව්‍ය එක් ධර්මය යැ.

අණිජ්‍යය එක් ධර්මය කවර යැ? සියලු සත්තු ආහාරයෙන් (ප්‍රත්‍යායයෙන්) සිටුනාහු ය යන්න යැ. මේ අණිජ්‍යය එක් ධර්මය ය.

සාක්ෂාත්කාරතව්‍ය (ප්‍රත්‍යාක්ෂ කළ යුතු) එක් ධර්මය කවර යැ? අකොප්‍ය වෙනොවිමුක්තිය (අර්හත්ත්වීලුවිමුක්තිය) යැ. මේ සාක්ෂාත්කාරතව්‍ය එක් ධර්මය යැ.

මෙයේ ඩුන වූ (සැබුවින් ඇති) තර්ඡ වූ (අති සැටි ම වූ) තර (කි පරිදි ම වූ) අවිතර (කි පරිදි ම මිස අන් සැටියක් නැති) අතනාතර (අන්සුවියෙකින් නැති) මේ දෙ ධර්මයෝග් තරාගතයෙන් වහන්සේ විසින් මොනාවට තමන් ම අවබෝධ කරන ලදහ.

දෙදෙනෙක් දළියෝ

3. බහුපකාර වූ ධර්මදෙනෙකක. හාවයිතව්‍ය ධර්මදෙනෙකක. පරිජ්‍යය ධර්ම දෙනෙකක. ප්‍රහාතව්‍ය ධර්ම දෙනෙකක. හානාහාගික ධර්ම දෙනෙකක. විශේෂහාගික ධර්ම දෙනෙකක. දුෂ්ප්‍රහිටිධ්‍ය ධර්ම දෙනෙකක. ලත්-පාදයිතව්‍ය ධර්ම දෙනෙකක. අණිජ්‍යය ධර්ම දෙනෙකක සාක්ෂාත්කාරතව්‍ය ධර්ම දෙනෙකක.

බහුපකාරධීම් දෙක කවර යැ? සතියන් (සිතියන්) සම්පර්ජ්‍යයන් (සුව්‍යන්) ය. මේ බහුපකාර ධර්ම දෙක යැ.

හාවයිතව්‍ය දළි දෙක කවර යැ? ඔමටයන් විදරුගනාවන් යැ. මේ හාවයිතව්‍ය (වැඩියැ යුතු) ධර්ම දෙක යැ.

කතමේ ගෝ ධමමා, පරිණැකුදායා? නාමක්‍රි රුපක්‍රි. ඉමේ ගෝ ධමමා, පරිණැකුදායා.

කතමේ ගෝ ධමමා, පහාතබා? අව්‍යාච්‍රා, ව හවතක්කා ව. ඉමේ ගෝ ධමමා, පහාතබා.

කතමේ ගෝ ධමමා, භානාහාරියා? දෙව්වසක්‍රි, ව. පාපමිතක්‍රි ව. ඉමේ ගෝ ධමමා, භානාහාරියා.

කතමේ ගෝ ධමමා, විසසසහාරියා? සෞච්චාවසක්‍රි, ව කළුයාණ-මිතක්‍රි ව. ඉමේ ගෝ ධමමා, විසසසහාරියා.

කතමේ ගෝ ධමමා, දුපපට්චක්‍රි? යො ව හෙතු යො ව පවතයා සත්‍යානා. සංකිලෙසාය, යො ව හෙතු යො ව පවතයා සත්‍යානා. විපුළුදියා ඉමේ ගෝ ධමමා, දුපපට්චක්‍රි.

කතමේ ගෝ ධමමා, උපපාදනතබා? ගෝ කුණුන් බය කුණු. අනුරාදේ කුණු. ඉමේ ගෝ ධමමා, උපපාදනතබා.

කතමේ ගෝ ධමමා, අනිණැකුදායා? ගෝ ධිතුයා: සත්‍යානා ව ධිතු අසත්‍යානා ව ධිතු. ඉමේ ගෝ ධමමා, අනිණැකුදායා.

කතමේ ගෝ ධමමා, සව්‍යීකාතතබා? විජ්‍රා, ව විමුතක්‍රි ව. ඉමේ ගෝ ධමමා, සව්‍යීකාතතබා.

ඉත්‍ය ඉමේ විසත් ධමමා, ණත්, තවත්, තරා, අවිතරා, අනාජුජරා, සමමා තරාගත්තන අනිසම්බුද්‍යා.

නයාධමමා:

4. තයා ධමමා, බහුකාරා, තයා ධමමා, භාවිතක්‍රා -පේ- තයා ධමමා, සව්‍යීකාතතබා.

පරිජෙය ධම් දෙක කවර යැ? නාමයන් රුපයන් යැ. මේ පරිජෙය (පරිසින්ද පුතු) ධර්ම දෙක යැ.

ප්‍රහාතව්‍ය ධම් දෙක කවර යැ? අව්‍යාචාවන් හටතාජ්‍යාවන් යැ. මේ ප්‍රහාතව්‍ය ධර්ම දෙක යැ.

හානාජාගික ධම් දෙක කවර යැ? දුර්වල බවන් පාපම්‍රියන් ඇති බවන්යැ. මේ හානාජාගික ධර්ම දෙක යැ.

විශේෂජාගික ධර්ම දෙක කවර යැ? සුවච බවන් කලණ මිතුරන් ඇති බවන් යැ. මේ විශේෂජාගික ධර්ම දෙක යැ.

දුෂ්ප්‍රතිවිධා (දුකා සේ පිළිවිදියැ පුතු) ධර්ම දෙක කවර යැ? සන්යන්ගේ කෙලෙසමට හෙතු වූ ප්‍රත්‍යා වූ යම් ධර්මයෙක් වේ නම් එය ද, සන්යන්ගේ පිරිසිදු බවච හෙතු වූ ප්‍රත්‍යා වූ යම් ධර්මයෙක් වේ නම් එය ද යන දෙක ය. මේ දුෂ්ප්‍රතිවිධා ධර්ම දෙක ය.

උත්පාදිතව්‍ය (ඉපදුටියැ පුතු) ධර්ම දෙක කවර යැ? ක්ෂයයයෙහි තුවණ (මාරුගයීන්හි වූ කෙලෙස් නසන තුවණ) ත් අනුත්පාදයයෙහි තුවණ (එ ඒ මගින් කෙලෙස් තැයිමෙන් තැවැත මුවන් නො උපදනා බවච පන් වූ අවසනු උපන් පලපිත්හි තුවණ) ත් ය. මේ උත්පාදිතව්‍ය තුවණ දෙක යැ.

අභිජෙය ධර්ම (වෛශේය තුවණින් දත් පුතු දහම්) දෙක කවර යැ? සංස්කෘතඩාතුවන් (පංචස්කන්ධයන්) අසංස්කෘතඩාතුවන් (නිවතන්) ය. මේ අභිජෙය ධර්ම දෙක යැ.

සාක්ෂාත් කරතව්‍ය ධර්ම දෙක කවර යැ? විද්‍යාත් (පෙර ජාති දක්නා තුවණ, ද්වීය, කෙලෙස් නසන තුවණ යන තුන් විද්‍යාත්) විමුක්තින් (රහන් පලයන්) ය. මේ සාක්ෂාත් කළ පුතු ධර්ම දෙක යැ.

මෙසේ මේ තුත වූ තර් වූ අවිතර වූ අනන්තර වූ විසි ධර්මයේ තත්ත්ත්වයන් වහන්සේ වියින් මොනොවට තමන් ම අවබෝධ කරන ලද්දූ යැ.

ක්‍රියෙනෑක් ධර්මයේ

4. බහුපකාර වූ ධර්ම තුනෙක. හාවයිතව්‍ය ධර්ම තුනෙක. පරිජෙය ධර්ම තුනෙක. ප්‍රහාතව්‍ය ධර්ම තුනෙක හානාජාගික ධර්ම තුනෙක. විශේෂජාගික ධර්ම තුනෙක. දුෂ්ප්‍රතිවිධා ධර්ම තුනෙක. උත්පාදිතව්‍ය ධර්ම තුනෙක. අභිජෙය ධර්ම තුනෙක. සාක්ෂාත් කරතව්‍ය ධර්ම තුනෙක.

දිස්නිකාංසා පාලිකවගෙයා

දපුතාරපුතා

කතමේ තයා ධම්මා බහුකාරා? සපුරුරිසස්-සේට්ටා, සඩම්මසට්ටා-
ධම්මානුධම්පරේපත්ති. ඉමේ තයා ධම්මා බහුකාරා.

කතමේ තයා ධම්මා භාවිතබේ? තයා සමාධි: සටිත කක්ෂටිවාරෝ,
සමාධි, අවිතකකටිවාරම්හෙතා සමාධි, අවිතකක අවිවාරෝ සමාධි. ඉමේ
තයා ධම්මා භාවිතබේ.

කතමේ තයා ධම්මා පරිජ්‍යාදයා? නිසසා වේදනා: සුඩා වේදනා,
දුකඩා වේදනා, අදුකඩාමපුඩා වේදනා. ඉමේ තයා ධම්මා පරිග්‍යාදයා.

කතමේ තයා ධම්මා පහාතබේ? නිසසා තත්තා: කාමන්තත්තා, හට
තත්තා, විහිතතත්තා. ඉමේ තයා ධම්මා පහාතබේ.

කතමේ තයා ධම්මා භාන්තාගියා? තීනි අකුසලම්ලාති: ලොභා
අකුසලම්ලා, දේයා අකුසලම්ලා මොහො අකුසලම්ලා. ඉමේ තයා
ධම්මා භාන්තාගියා.

කතමේ තයා ධම්මා විසසසාගියා? තීනි කුසලම්ලාති: අලොහා
කුසලම්ලා, අලොසා කුසලම්ලා, අමොහා කුසලම්ලා, ඉමේ තයා
ධම්මා විසසසාගියා.

කතමේ තයා ධම්මා යුප්පාදෙනත්ති? නිසසා නිසසරණියා ධාතුයේ:
ක්‍රමානාමෙතා. නිසසරණ. යදිද. තොසක්මතා, රුපානාමෙතා. නිසසරණ.
යදිද. ආරුප්‍ය, ය. ටො පන කිස්වී ගුත්. සඩ්බිත්. පටිවච්චමුපත්තක්.
නිරෝධී, තිසස නිසසරණ. ඉමේ තයා ධම්මා යුප්පාදෙනත්ති.

කතමේ තයා ධම්මා උප්පාදෙනත්ති? තීලි නුතාති. අතිත-සේ
කුත්ත, අනාගත්. සේ නුත්ත, පවුවරනුදා සේ නුත්ත. ඉමේ තයා
ධම්මා උප්පාදෙනත්ති.

කතමේ තයා ධම්මා අභිජ්‍යාදයා? නිසසා ධාතුයා: කාමධාතු
රුපධාතු, අරුපධාතු. ඉමේ තයා ධම්මා අභිජ්‍යාදයා.

කතමේ තයා ධම්මා සව්‍යිකාතබේ? නිසසා විජ්‍ය: පුශ්චනිව-
සානුයසනිද්‍යාත්. විජ්‍ය, සත්තාන්. මූත්‍රපාත්‍ර නුත්ත. විජ්‍ය, ආසවාන්.
බැය නුත්ත. විජ්‍ය: ඉමේ තයා ධම්මා සව්‍යිකාතබේ.

බහුපකාර ධර්ම තුන කවුරු යැ? සත්සුරුජාග්‍රයයන් සඩර්මග්‍රවණයන් ධර්මානුධර්මප්‍රතිපත්තියන් යැ. මේ බහුපකාර ධර්ම තුන යැ.

භාවධිතව්‍ය ධර්ම තුන කවුරු යැ? සටිනර්ක සටිවාර සමාධියන් අවිතර්ක විවාරණාත්‍ය සමාධියන් අවිතර්ක අවිවාර සමාධියන් යැ. මේ භාවධිතව්‍ය ධර්ම තුන යැ.

පරිජේය ධම් තුන කවර යැ? සුබවෙදනා දුෂ්චිවෙදනා අද්‍යඩාසුබ වෙදනා යන තුන් වෙදනාවේ යැ. මේ පරිගේය ධම් තුන යැ.

ප්‍රහාතව්‍ය ධම් තුන කවර යැ? කාමනාජ්‍යෙන් හවනාජ්‍යෙන් විහවනාජ්‍යෙන් යන තුන් තාජ්‍යෙන් යැ. මේ ප්‍රහාතව්‍ය ධම් තුන යැ.

භානාහාරික ධම් තුන කවර යැ? පෙළාහ නම් වූ අකුසල් මුල, තෙළඹ නම් වූ අකුසල් මුල, මොහ නම් වූ අකුසල් මුල යන තුන් අකුසල් මුල් යැ. මේ භානාහාරික ධම් තුන යැ.

විශේෂභාරික ධර්ම තුන කවර යැ? අපෙහ නම් වූ කුසල් මුල, අමෙහ නම් වූ කුසල් මුල, අමොහ නම් වූ කුසල් මුල දි යන තුන් කුසල් මුල් යැ. මේ විශේෂභාරික ධම් තුන යැ.

දුෂ්ප්‍රතිවිධා ධම් තුන කවර යැ? නිෂ්පරණීය බාතු තුන යැ: තොකුමෙය (අනාගාමි මාගිය) යන මෙය කාමයන්ගේ නිෂ්පරණය යැ, ආරුථ්‍යය (රහන් මහය) යන මෙය රුපයන්ගේ නිෂ්පරණය යැ, ප්‍රත්‍යායයන් නීසා, සකස්වූ, ප්‍රත්‍යායයන් එක් වැ පහළ වූ යම් කිසි දැයක් ඇද්ද නීරෝධය (රහන් පලය) එක් නිෂ්පරණය යැ. මේ දුෂ්ප්‍රතිවිධා ධම් තුන යැ.

උත්පාදයිතව්‍ය ධර්ම තුන කවර යැ? අනිතාංගය (අනිත ස්කන්ධ පාවකය) අරමුණුතොකාටුනි තුවණ, අනාගතාංගය (අනාගත ස්කන්ධ) අරමුණු කොටුනි තුවණ, ප්‍රත්‍යාත්මන්තාංගය (විත්මාන ස්කන්ධ) අරමුණු කොටුනි තුවණ යන තුන් දැනායේ යැ. මේ උත්පාදයිතව්‍ය ධම් තුන යැ.

අණිජේය ධර්ම තුන කවර යැ? කාමධාතු (කාමහවය), රුපධාතු (රුප හවය), අරුපධාතු (අරුප හවය) යන තුන යැ. මේ අණිජේය ධම් තුන යැ.

සාක්ෂාත්කාරීව්‍ය ධර්ම තුන කවර යැ? න්‍රි විද්‍යාවේ යැ: පෙර වූස් කදුපිළිවෙළ දක්නා තුවණ විද්‍යාවේක, සත්‍යයන්ගේ වූස් උපපත්ති දක්නා තුවණ විද්‍යාවේක, ආප්‍රවයන්ගේ ක්ෂේත්‍රයෙහි තුවණ (සතර මහ තුවණ) විද්‍යාවේක. මේ සාක්ෂාත්කාරීව්‍ය ධර්ම තුන යැ.

ඉත් ඉමේ ක්‍රි.සු ධම්මා ගුණා තවත් සරු, අවිතර්? අනැකුදුරා, සම්ම තරාගතෙන අභිසම්බුද්ධි.

වින්දාරෝ ධම්මා

5. වන්දාරෝ, ධම්මා බහුකාරා, වන්දාරෝ, ධම්මා හාවෙනඩ්බ්—පෙ—වන්දාරෝ ධම්මා සැවිඹිකාතඩ්බ්.

කතමේ වන්දාරෝ, ධම්මා බහුකාරා? වන්දාරී වකකානි: පත්‍රිප-දෙසටාසේ, සපුරුරිසුපත්තිස්සයා,¹ අන්තසම්පත්තියි, පුත්‍ර වකතපුද්‍යක්තා. ඉමේ වන්දාරෝ ධම්මා බහුකාරා.

කතමේ වන්දාරෝ, ධම්මා හාවෙනඩ්බ්? වන්දාරෝ, සත්‍යපවිත්‍රා: ඉධාවූසා, සින්තු කාලය කායානුපසි විහරනි ආතාපි සම්පරාන්‍යා, සත්‍යා, විනෝයා ලොකේ අභිජකාදුමන්සයා—පෙ—වෙදනාසු—පෙ—විනෝ—පෙ—බමෙසු ධම්මානුපසි විහරනි ආතාපි සම්පරාන්‍යා, සත්‍යා, විනෝයා ලොකේ අභිජකාදුමන්සයා. ඉමේ වන්දාරෝ ධම්මා හාවෙනඩ්බ්.

කතමේ වන්දාරෝ, ධම්මා පරිජුදුයා? වන්දාරෝ, ආහාරා: කබලීකාරෝ, ආහාරෝ, ඔලුරින්කා වා, සුමුලමා වා, එසේකා දුනියා, මන්‍යාසාක්ෂිතනා තතියා, වික්‍රුත්‍යා වතුන්. ඉමේ වන්දාරෝ ධම්මා පරිජුදුයා.

කතමේ වන්දාරෝ ධම්මා, ප්‍රාන්තඩ්බ්? වන්දාරෝ මසා: කාම්ලාසේ, හවෙශාසේ, දිවේයිශාසේ, අවිජ්‍යාසේ. ඉමේ වන්දාරෝ ධම්මා පහුතඩ්බ්.

කතමේ වන්දාරෝ ධම්මා හානාහාගියා? වන්දාරෝ යොයා: කාම. යොගා හටයාගාගා, දිවේයාගාගා, අවිජ්‍යාගාගා. ඉමේ වන්දාරෝ ධම්මා හානාහාගියා.

කතමේ වන්දාරෝ ධම්මා, විසේසහාගියා? වන්දාරෝ විස. යොයා: කාම. යොගා හටයාගිස. යොගා, හටයාගිවිස. යොගා, දිවේයාගිවිස. යොගා අවිජ්‍යාගාගිවිස. යොගා. ඉමේ වන්දාරෝ ධම්මා විසේසහාගියා.

1. සපුරුරිසුපසයා (ස්‍යා. ක්‍රි)

මෙසේ මේ තුන වූ තර්‍ය වූ තප්ප අවිතට වූ අනනුරූප තිස් දහම්පු තරාගතයන් වහන්සේ විසින් තමන් ම මොනොවට වෙසෙයි තුවණින් අවබෝධ කරන ලද්දහ.

වතුපකා

5. බහුපකාර ධර්ම සතරෙක. හාවයිතවා ධීම් සතරෙක... සාක්ෂාත්කාථිවා ධීම් සතරෙක.

බහුපකාර ධර්ම සතර කවරේ යැ? සතර සම්පත්ති වතුයෝ යැ: පුදුසු රටු විසිමය, සත්පුරුෂයන් ඇසුරු කිරීමය, තමා ග්‍රඩ් ඉජඩම්-යන්හි පිහිටුවීම යැ, පෙර කළ පින් ඇති බව යැ. මේ බහුපකාර ධර්ම සතර යැ.

හාවයිතවා ධර්ම සතර කවරේ යැ? සතර සත්තිපවිධානයෝ යැ: ඇවිත්ත්නි, මෙහි මහඟ තෙමේ කෙලෙස් තවන වැර ඇත්තේ තුවණින් දන්නේ, සිහි ඇත්තේ ලොව කෙරෙහි අභිධ්‍යා හා දෙම්නාස් හා බැහැර කොට කමයකි කායාතුපසී ව වෙසෙයි, ... වෙදනාවන්හි ... සිතෙහි විකාතුපසී වැ වෙසෙයි. කෙලෙස් තවන වැර ඇත්තේ, තුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොව කෙරෙහි අභිධ්‍යා හා දෙම්නාස් හා බැහැර කොට ධර්මයන්හි දෙමාතුපසී වැ වෙසෙයි. මේ හාවයිතවා සතර ධීම්යෝ යැ.

පරිජ්‍ය ධර්ම සතර කවරේ යැ? සතර ආහාරයෝ යැ: ඔඳුරික වූ හෝ සියුම් වූ කබලිකාරාහාරය, දෙවනි ස්පෑඹාහාර ය, තෙවනි මනස්සාක්ෂිතනාහාරය, සතරවැනි විජ්‍යනාහාරයි. මේ පරිජ්‍ය වූ සතර ධීම්යෝ යැ.

ප්‍රහාතවා ධර්ම සතර කවරේ යැ? කාම ඔස, හට ඔස, දාෂ්ටි ඔස, අවිද්‍යා ඔස යන ඔස සතර යි. මේ ප්‍රහාතවා ධීම් සතර යැ.

හානහාරික ධර්ම සතර කවර යැ? කාමයාග, හටයාග, දාෂ්ටි-යාග, අවිද්‍යායාග යන සතර යාගයෝ යැ. මේ හානහාරික ධීම් සතර යැ.

විශේෂහාරික ධර්ම සතර කවර යැ? කාමයාගවිසංයාගය (කාමයාගයෝ මිදිම—අභ්‍යභිධ්‍යනය හා එය පාදක කොට ලන් අනාගාමී මාගිය), හටයාග විසංයාගය (හටයාගයෝ මිදිම, රහන්මහ), දාෂ්ටි-යාගවිසංයාගය (දාෂ්ටිබනධිනයෝ මිදිම—සේවාන් මහ), අවිද්‍යා-යාගවිසංයාගය (අවිද්‍යාබනධිනයෝ මිදිම—රහන්බව) යන සතර විසංයාගයෝ යැ. මොහු විශේෂහාරික ධීම් සතර යැ.

කතමේ වත්තාරෝ ධමම, දුපපටිවිජකී? වත්තාරෝ සමාධායෝ: හානාහාගියා සමාධි, ඩීන්හාගියා සමාධි, විසසහාගියා සමාධි, නිශේධහාගියා සමාධි. ඉමේ වත්තාරෝ ධමම, දුපපටිවිජකී.

කතමේ වත්තාරෝ ධමම, උපපාදෙත්තබා? වත්තාරී කුණානි, ධමෙම කුණා, අනවය කුණා, පරිය කුණා, සම්මතිය කුණා. ඉමේ වත්තාරෝ ධමම උපපාදෙත්තබා.

කතමේ වත්තාරෝ ධමම, අභිජ්‍යකුද්‍යයා? වත්තාරී අරියසවානි: දුකඩ අරියසව්, දුකඩමුදයා අරියසව්, දුකඩනිරෝදා අරියසව්, දුකඩනිරෝදගාමිනිපටිපද අරියසව්. ඉමේ වත්තාරෝ ධමම අභිජ්‍යකුද්‍යයා.

කතමේ වත්තාරෝ ධමම, සවිජ්‍යකාතතබා? වත්තාරී සාමක්‍යාතලානි: සෞඛ්‍යාපතනිතලා, සකදාගාමිතලා, අනාගාමිතලා, අරහතතාතලා. ඉමේ වත්තාරෝ ධමම සවිජ්‍යකාතතබා.

ඉති ඉමේ වත්තාරීස. ධමම හුතා තව්‍යා තරා, අවිතරා අනකුද්‍යා, සමමා තරාගතෙන අභිසමුද්‍රා.

පසුව ධමම,

6. පක්‍රී ධමම: බහුකාරා - ගෝ - පක්‍රී ධමම: සවිජ්‍යකාතතබා.

කතමේ පසුව ධමම: බහුකාරා? පක්‍රී පධානියඩානි: ඉඩාවූසා සික්‍රු සදෙදා, ගොනි සඳහනි තරාගතසස බොධි; ඉති ප සො හගවා, අරහා. සමාසමුද්‍රාදෙදා, විජ්‍යාවරණසම්පනෙනා සුගතෙ, ලොකවිදු අනුතාරෝ, පුරිසදමසාරපී සන්නා, දෙවමනුස්සනා. බුදෙදා, හගවානි, අප්‍රාබාදේහොනි අප්‍රාත්‍යෑශ්‍යා සමවේඛනිනියා, ගහළියා සමන්තාගතෙ, නානිඹිතාය නාවුත්‍රාය මර්කීමාය පධානාසකමාය, අසයේ, ගොනි අමායාවී යථාගුත්. අත්තානා ආවිකතා, සකුරුරි වා, විකුණුසු වා, සමුහම්වාරිසු, ආරධ්‍යවිරියා විහරනි අකුසලානා. ධමමනා. පහානාය කුසලානා ධමමනා. උපසම්දය රාමවා, දැඟාපරතකමේ, අනික්‍රීත්‍යාවෙ, කුසලුනා ධමමනා. පක්‍රීයා ගොනි උදයනුළාමිනියා, පක්‍රීජ්‍යය සමන්තාගතෙ, අරියාය නිශේධයා සමමා දුකඩක්‍රියාමිනියා. ඉමේ පක්‍රී ධමම: බහුකාරා.

දුෂ්ප්‍රතිවිධාන ධර්ම සතර කවර යැ? හානාභාගික සමාධිය (නීවරණ ඇත්ති බැඳින් පිරිහිම හඳුනාය කරන සමාධිය), සැව්නිහාගික සමාධිය (පිරිහිම වැඩිම නැත්ති ව සැව්නා සමාධිය) විශේෂභාගික සමාධිය (මතු විශේෂභාධිගමයට ප්‍රත්‍යාය වන සමාධිය), නිවේදභාගික සමාධිය (නීවන් සෙවුනා සමාධිය) යන සතර සමාධිපූය, මේ දුෂ්ප්‍රතිවිධාන ධර්ම සතර යැ.

උත්පාදයිකවාන ධර්ම සතර කවර යැ? ධම්මියෙහි දැනාය (සතර මහැ සතර පලැ තුවන), අන්වයයෙහි දැනාය (සිවුස් පසක් නොව දැන් සේ ම අතිතයෙහින් මොපු දු:බාදි විසින් වුහ සි ලන් අනුමානඳුනාය), පර්යයයෙහි (මෙරමා සින් පිරිසිද දැන්මෙහි) තුවන, සම්මුතියෙහි තුවන (ලඩ කි දෙන තුන හැර ඉතිරි සියලු දැයෙහි තුවන) යන දැනා සතර යැ. මේ උත්පාදයිකවාන ධර්ම සතර යැ.

අභිජෝය ධර්ම සතර කවර යැ? දු:බාර්යසත්‍යය, දු:බසමුද්‍යාර්ය-සත්‍යය, දු:බනිරෝධාර්ය සත්‍යය, දු:බනිරෝධාමිනීප්‍රතිපදයීසත්‍යයැ සි සතර ආර්ය සත්‍යයෝ යැ. මේ අභිජෝය ධර්ම සතර යැ.

සාක්ෂාත්කතිවාන ධර්ම සතර කවර යැ? ගෞන ආපත්තිවිලාය, සකෘත්‍යාමිලාය, අනාගාමිලාය, අර්හත්ත්විලාය යන සතර ප්‍රාමණ්‍ය-විලායෝ යැ. මේ සාක්ෂාත්කතිවාන ධර්ම සතර යැ.

මෙසේ තරාව වූ, තරාවූ, අවිතර වූ, අනානාතර වූ සත්‍යිස් ධම්යෝ තරාගත්‍යන් වහන්සේ විසින් මොනොවට වෛශයින් අවබාධ කරන ලදුහා.

ඡන්ද්වකාය

6. බහුපකාර ධම් පසසක..... සාක්ෂාත් කතිවාන ධම් පසසක.

බහුපකාර ධර්ම පස කවර යැ? ප්‍රාධානිකාඩය (ප්‍රධන් වීරය විඩා මහණහු ගේ ගුණාඩා) පස යැ: ඇවිත්ති, මෙහි මහණ තෙම සැදුහා ඇත්තේ වෙයි, ඒ හගවත්හු මේ මේ කරුණින් අරහත් ය, සම්භ්‍ය-සම්බුද්ධි ය, විද්‍යාවරණසම්බන්ධ ය, සුගත ය, ලෙළුක්වින් යැ, තිරුක්කර පුරුෂයාසාරටී ය, දෙවි මිනිස්තාව ගාස්තා ය, බුද්ධි ය, හගවත් යැ සි තරාගත්‍යන් වහන්සේ ගේ බොධිය හදහසි. රාග නැත්තේ නිදුක් වූයේ, ඉතා ගිත ද තොවූ, ඉතා උෂණ ද තොවූ, මධ්‍යම වූ, ප්‍රධන් වියා වැඩිමට යොගාව වූ, සම ලෙස අහර පැසවන උදරාග්නියෙන් පුක්ත වෙයි. ගාස්තාවන් වහන්සේ කෙරෙහි හෝ තුවනුත්ති සබෑරමසරුවන් කෙරෙහි හෝ තතුවූ පරිද සිය වර්ද හෙළි කරන්නේ, ගය තොවූයේ, මායා නැස්තේ වෙයි. ශක්ති ඇත්තේ, දැඩි උත්සාහ ඇත්තේ, කුසල් දහමිනි බහා තො-තැතු වැර ඇත්තේ, අකුසල් දහමුන් පහ කරනු පිණිස, කුසල් දහමුන් ලැබැඟැන්ම පිණිස පිරිපුන් වියා ඇත්තේ වෙයෙයි. කෙලලපුන් විදුලිමට සමත් වූ, පිරිසිද වූ, මොනොවට දුක් වැනැස්මට යන තුවන්තේ පුක්ත වූයේ, සංස්කාරයන් ගේ ඉපත්මන් නැස්මන් පිරිසිද දක්නට සමත් ප්‍රජායෙන් සමන්විත වූයේ, ප්‍රජාවන් වෙයි. මේ බහුපකාර ධර්ම පස යැ.

කතමේ පක්‍රිව ධමමා හාවෙතබඩා? පක්‍රිචිහිනෝ, සමමාසමාධී; පිතිජරණතා, පුබජරණතා, වෙනොජරණතා, ආලුකජරණතා, පවච-වෙකඩිණිමිනා. ඉමේ පක්‍රිව ධමමා හාවෙතබඩා.

කතමේ පක්‍රිව ධමමා පරිජේදුනායා? පක්‍රිපැදුනාකඩිනා: සෞඛ්‍යඥීදා-රුපුපාදනාකඩිනා, වෙද්‍යපාදනාකඩිනා, සංඛ්‍යපාදනාකඩිනා, සඩ්බා-රුපාදනාකඩිනා, විස්තූපුපාදනාකඩිනා. ඉමේ පක්‍රිව ධමමා පරිජේදුනායා.

කතමේ පක්‍රිව ධමමා, පහාතබඩා? පක්‍රි නීවරණයනි: කාමව්‍යන්තිවරණ, බෝපාදන්තිවරණ, එනාම්ඩින්තිවරණ, උඩවව-කුකුවවතිවරණ, විවිකිව්‍යන්තිවරණ. ඉමේ පක්‍රිව ධමමා පහාතබඩා.

කතමේ පක්‍රිව ධමමා හානාභාගියා? පක්‍රි වෙනොවේලා: ඉඩාවුසො හිකුවු සහුරි කඩනි විවිකිව්‍යති නාධිමුවවති න සම්පැදිදති යො සො ආවුසො හිකුවු සහුරි කඩනි විවිකිව්‍යති නාධිමුවවති න සම්පැදිදති තසස විනා න නමති ආතපාය අනුයෝගාය සාතවවාය පධානාය. යසස විනා න නමති ආතපාය අනුයෝගාය සාතවවාය පධානාය, අයා-පයලේ, වෙනොවේලා. පුන ව පරං ආවුසො හිකුවු ධමමේ කඩනි විවිකිව්‍යති නාධිමුවවති න සම්පැදිදති -පෙ- සහික කඩනි -පෙ- සිසකාය කඩනි -පෙ- සුඡමවාරිපු කුපිතෝ, හොති අනාතමලනා ආහතවිනෝ බේලරාතෝ. යො සො ආවුසො හිකුවු සුඡමවාරිපු කුපිතෝ, තසස විනා න නමති ආතපාය අනුයෝගාය සාතවවාය පධානාය. යසස විනා න නමති ආතපාය අනුයෝගාය සාතවවාය පධානාය, අයා-පක්‍රිලේ, වෙනොවේලා. ඉමේ පක්‍රිව ධමමා හානාභාගියා.

කතමේ පක්‍රිව ධමමා විසේසභාගියා? පක්‍රිජ්‍යානි: සඳුජ්‍යා, විරිදිජ්‍යා, සත්‍යජ්‍යා, පක්‍රිජ්‍යා. ඉමේ පක්‍රිව ධමමා විසේසභාගියා.

හාවයිතවා ධරම පස කවරයැ? ප්‍රිතිය පතුරුව්මින් උපදනා (පරම විනිය ද්‍රාන දෙක්කි) ප්‍රජ්ව, සුබවේදනාව පතුරුව්මින් උපදනා (පරම විනිය තෙතිය ද්‍රාන තුනොහි) ප්‍රජ්ව, වෙනස්ස්ථීරණනා (පරවිත්ත විරානන) ප්‍රජ්ව, ආලෝකස්ථීරණනා (අලිය පැනිරවීමෙහි උපදනා ද්‍රිව්‍යවක්ෂණ්) ප්‍රජ්ව, ප්‍රත්‍යාවෙක්ෂණ දැනාය යන අඟ පසින් යුත් සමාධිය සි. එහි මේ හාවයිතව්‍ය ධරම පස යැ.

පරිජ්‍ය ධරම පස කවර යැ? රුපොපාදනස්කන්ධය යැ, වෙදනොපාදනස්කන්ධය යැ, සංජේපාදනස්කන්ධය යැ, සංස්කාරෝපාදන-ස්කන්ධය යැ, විජ්‍යනොපාදනස්කන්ධය යැ යන උපාදනස්කන්ධ පස සි. මේ පරිජ්‍ය (පිරිසිදු දත් යුතු) ධරම පස යැ.

ප්‍රහාතවා ධරම පස කවර යැ? කාමවිෂන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ස්ත්‍රීනාමිද්‍ර නීවරණය, ඔඟධිත්‍යකාකෘත්‍ය නීවරණය, විවිකින්සා නීවරණය යන පස සි. මේ ප්‍රහාතවා ධරම පස යැ.

හානහාණික ධම් පස කවර යැ? වෙනොවේල (සින් තද බව) පස යැ: ඇවැන්නි, මෙහි මහණ තෙමෙ ගාස්තාසු කෙරෙහි සැක කෙරෙයිද, කුකුස් කෙරෙයිද, නිශ්චය නැත්තේ ද, තො පහදී ද, ඔහු ගේ සිත වියා වැඩිම පිණිස, පුන පුනා හාවනා ගොගය පිණිස, සතතයෙන් හාවනානු-ගොගය පිණිස, ප්‍රධන් වියා පිණිස තො නැමෙයි. යමකු ගේ සිත විරය වැඩිම පිණිස, පුන පුනා හාවනාගොගය පිණිස, සතතයෙන් හාවනායෙහි යෙදෙනු පිණිස ප්‍රධන් වියා පිණිස තොනැමෙයිද, මෙය පළමු වන වෙනොවේලය සි. ඇවැන්නි, තවද මහණෙක් ධරමය කෙරෙහි සැක කෙරෙයිද, කුකුස් කෙරෙයිද, නිශ්චය නැත්තේ වෙයිද, තො පහදී ද....., සඩිසයා කෙරෙහි සැක කෙරෙයිද..... ගික්ෂායෙහි සැක කෙරෙයිද..... සබරමිසරුව්වන් කෙරෙහි කිහිදේ තොසතුවූ සිතුන්-තේ, ආහතවිත්ත (ගැටුණු සිතුන්තේ) වෙයිද, බේලපාත (තද) වෙයිද, ඔහු ගේ සිත වියා වැඩිම පිණිස, පුන පුනා හාවනානුගොගය පිණිස, සතතයෙන් හාවනානුගොගය පිණිස, ප්‍රධන් වියා පිණිස තො නැමෙයි. යමකු ගේ සිත වියා වැඩිම පිණිස පුන පුනා හාවනානුගොගය පිණිස, සතතයෙන් හාවනානුගොගය පිණිස, ප්‍රධන් වියා පිණිස තො නැමෙයිද, මෙය පස වන වෙනොවේලය සි. මේ හානහාණික ධරම පස යැ.

විශෙෂහාණික ධම් පස කවර යැ? ගුදෙන්දියය, වියෙන්දියය, සමාන්දියය, සමාධින්දියය, ප්‍රජ්දන්දියය යන ඉන්දිය පස සි. මේ විශෙෂහාණික ධරම පස යැ.

කතමේ පක්‍රීත ධමමා යුපැට්ටිජකා? පක්‍රීතිසකාරණියා ධාතුයා: ඉඩාවූයෝ, හිත්වුනො කාමේ මනයිකරෝතො කාමෙසු විත්තා න පක්‍රීති නපයිදීති න සනනියිති න විමුවත්ති. නොකිමම් බො පනසක මනයිකරෝතො නොකිමෙම්විත්තා පක්‍රීති පයිදීති සනනියිති විමුවත්ති, තසක තං විත්තා සුගත්තං සුහාවිතං සුවුයිතං සුවිමුත්තං විසංගුත්තං කාමෙහි. යෙ ව කාමපෘවවයා උපරෝත්තනි ආසවා විසාතා පරිලාභා මුතෙකා සො තෙහි, න සො තං වෙදනා වෙදෙනි. ඉදමක්වාතං කාමානං නිසුරණු.

පුන ව පරං ආවූයෝ, හිත්වුනො බ්‍රාපාදං මනයිකරෝතො බ්‍රාපාදද විත්තා න පක්‍රීති, නපයිදීති න සනනියිති න විමුවත්ති. අබ්‍රාපාදං බො පනසක මනයිකරෝතො අබ්‍රාපාදද විත්තා පක්‍රීති පයිදීති සනනියිති විමුවත්ති. තසක තං විත්තා සුගත්තං සුහාවිතං සුවුයිතං සුවිමුත්තං විස පුත්තං බ්‍රාපාදදනා. යෙ ව බ්‍රාපාදපෘවවයා උපරෝත්තනි ආසවා විසාතා පරිලාභා, මුතෙකා සො තෙහි, න සො තං වෙදනා වෙදෙනි. ඉදමක්වාතං බ්‍රාපාදසක නිසුරණු.

පුන ව පරං ආවූයෝ, හිත්වුනො විහෙසං මනයිකරෝතො විහෙසය විත්තා න පක්‍රීති නපයිදීති න සනනියිති න විමුවත්ති. අවිහෙසං බො පනසක මනයිකරෝතො අවිහෙසය විත්තා පක්‍රීති පයිදීති සනනියිති විමුවත්ති. තසක තං විත්තා සුගත්තං සුහාවිතං සුවුයිතං සුවිමුත්තං විසං-ගුත්තං විහෙසය. යෙ ව විහෙසපෘවවයා උපරෝත්තනි ආසවා විසාතා පරිලාභා, මුතෙකා සො තෙහි, න සො තං වෙදනා වෙදෙනි. ඉදමක්වාතං විහෙසය නිසුරණු.

පුන ව පරං ආවූයෝ, හිත්වුනො රුපේ මනයිකරෝතො රුපෙසු විත්තා න පක්‍රීති නපයිදීති න සනනියිති න විමුවත්ති. අරුපං බො පනසක මනයිකරෝතො අරුපේ විත්තා පක්‍රීති පයිදීති සනනියිති විමුවත්ති. තසක තං විත්තා සුගත්තං සුහාවිතං සුවුයිතං සුවිමුත්තං විසං-ගුත්තං රුපෙහි. යෙ ව රුපයෘවවයා උපරෝත්තනි ආසවා, විසාතා පරිලාභා, මුතෙකා සො තෙහි, න සො තං වෙදනා වෙදෙනි. ඉදමක්වාතං රුපනං නිසුරණු.

දුෂ්ප්‍රකිවිධා ධම් පස කවර යැ? නිශ්චරණිය බාහු (විසංගුක්ත ධර්ම) පස යැ: ඇවැන්ති, මෙහි කාමයන් මෙනොහි කරන මහණු සිත කාම-යන්හි නො පිවිසේයි, නො පහදී, නො පිහිටියි, නො ඇලෙකි. නොකළම-මය (අඡුඩ කරමසානයෙන් ලත් ප්‍රථම බ්‍යානය) මෙනොහි කරන මහණු සිත නොකළමලයෙහි පිවිසේයි, පැහැදේයි, පිහිටියි, ඇලෙකි. ඔහු ගේ එ සිත අරමුණෙහි මොනොවට ගියේ මොනොවට වැඩුණේ, කාම භෙතුයෙන් යම් ආසුව කෙනෙක්, යම් දුක් කෙනෙක්, යම් කාමපරිදහ කෙනෙක් උපදනාභු ද, හේ ඔවුන් කෙරෙන් මුදුණේ වෙයි, හේ ඒ වේදනා නො විදි. මෙය කාම-යන් ගේ නිශ්චරණය තැමැදි කියන ලදී.

ඇවැන්ති, තව ද ව්‍යාපාදය මෙනොහි කරන මහණු ගේ සිත ව්‍යා-පාදයෙහි නො පිවිසේයි, නො පහදීයි, නො රැදේයි, නො ඇලෙකි. අව්‍යා-පාදය (මෙම්ත් බ්‍යානය) මෙනොහි කරන ඔහු සිත අව්‍යාපාදයෙහි පිවි-සේයි, පැහැදේයි, සිටියි, ඇලෙකි. ඔහු ගේ එ සිත අරමුණෙහි මොනොවට ගියේ, මොනොවට වැඩුණේ, (ව්‍යාපාදය කෙරෙන්) මොනොවට තැහි සිටියේ, මොනොවට මුදුණේ, ව්‍යාපාදය කෙරෙන් වෙන් වූයේ වෙයි. ව්‍යාපාද භෙතුයෙන් යම් ආසුව දුක් පරිදහ කෙනෙක් උපදිත් ද, හේ ඔවුන් කෙරෙන් මුදුණේ වෙයි. හේ ඒ වේදනාව නො විදි. මෙ ව්‍යාපාදයේ නිශ්චරණයැ සි කියන ලදී.

තව ද ඇවැන්ති, විහි-සාව මෙනොහි කරන මහණු සිත විහි-සායෙහි නො පිවිසේයි, නො පහදීයි, නො සිටියි, නො ඇලෙකි. වැළි අවිහි-සාව (කරුණාධ්‍යානය) මෙනොහි කරන ඔහු සිත අවිහි-සායෙහි (කරුණාධ්‍යානයෙහි) පිවිසේයි, පැහැදේයි, සිටියි, ඇලෙකි. ඔහු ගේ ඒ සිත අර-මුණෙහි මොනොවට ගියේ, මොනොවට වැඩුණේ, විහි-සාව කෙරෙන් මොනොවට තැහි සිටියේ, මොනොවට මුදුණේ, මොනොවට වෙන් වූයේ වෙයි. විහි-සා භෙතුයෙන් යම් ආසුව කෙනෙක්, දුක් කෙනෙක්, පරිදහ කෙනෙක් උපදනාභු ද, හේ ඔවුන් කෙරෙන් මුදුණේ වෙයි, හේ ඒ වේදනාව නො විදි. මෙ විහි-සාව ගේ නිශ්චරණයැ සි කියන ලදී.

ඇවැන්ති, තව ද මහණ තෙමෙ රුපයන් මෙනොහි කරන මහණු ගේ සිත රුපයන්හි නො පිවිසේයි, නො පහදීයි, නො සිටියි, නො ඇලෙකි. වැළි දු අරුපධ්‍යානය මෙනොහි කරන ඔහු සිත අරුපධ්‍යාන-යෙහි පිවිසේයි, පහදීයි, සිටියි, ඇලෙකි. ඔහු ගේ ඒ සිත අරමුණෙහි මොනොවට ගියේ, මොනොවට වැඩුණේ, රුපයන් කෙරෙන් මොනොවට තැහි සිටියේ, මොනොවට මුදුණේ, වෙන් වූයේ වෙයි. රුප භෙතුයෙන් යම් ආසුව කෙනෙක් දුක් කෙනෙක් පරිදහ කෙනෙක් උපදනාභු ද, හේ ඔවුන් කෙරෙන් මුදුණේ වෙයි. හේ ඒ කාම වේදනා ද විසාතපරිදහ වේදනා ද නොවිදි. මෙය රුපයන්ගේ නිශ්චරණයැ සි කියන ලදී.

පුත්‍ර ව්‍ය පරං ආච්චිසො හික්කුනො සකකාය. මතාසිකරෝගෙනා සකකාය විතකා නා පක්කින්දාත් නා ප්‍රසිද්ධිත් නා සන්නිවිත් නා විමුවවත්. සකකාය-නිරෝධ. බේ, පනසස මතාසිකරෝගෙනා සකකායනිරෝධ විතක. පක්කින්දාත් පසිදාත් සන්නිවිත් විමුවවත්. තසස තං විතක. සුගත. සුභාලිත. සුවුලිත. සුවිමුතක. විසි. සුතකායෝන. යෙ ව සකකායප්‍රවච්‍යා, උපරුණත්ත්ත් අඟවා, රිසාතා පරිලාභා, මූතෙනා ජො තෙහි. නා සො තං වෙදනා. වෙදෙන්. ඉදමක්වාත. සකකායසස නිස්සරණ. ඉමෙ පක්කා ධමලා. දුෂ්පටිවිතක්).

කතමේ පක්කා ධමලා, උප්‍රාදේතබඩා? පක්කා කුණිකෙනා සම්මාසමාධි. අය. සමාධි පත්‍රප්‍රසක්කුබෝ, වෙව අයති කුණා සුබවිජාලකා නී පවතකෙදෙනුව කුණා. උපරුණත්, අය. සමාධි අරියෝ නිරාමිසො, නී පවතකෙදෙනුව කුණා. උපරුණත්, අය. සමාධි අකාපුරිසසට්ටෝගෙනා නී පවතකෙදෙනුව කුණා. උපරුණත්, අය. සමාධි සතෙනා පණිකෙනා පටිප්‍ර-සසදිලදෙයි, එකාදිහාවායිගිගෙනා නා සකීර්තියායෝගවාරිතාවගෙනාත් පවතකෙදෙනුව ඇ, මා. උපරුණත්, සො බේ, පනාභා. ඉම. සමාධි. සතෙනා'ව සමාප්‍රත්‍යාමී, සතෙනා වූට්ඨ්ඡාලී'ත් පවතකෙදෙනුව කුණා. උපරුණත්. ඉමෙ පක්කා ධමලා, උප්‍රාදේතබඩා.

කතමේ පක්කා ධමලා, අණිකෙදෙනුයා? පක්කා විමුතකායතනාත්: ඉධාවුසො, හික්කුනො, සන්ථා ධමලා. දෙසෙත් අකුණුතරෝ, වා, ගරැඹු-නිකෙනා, සමුහමවාරි. ගරා, ගරා, ආච්චිසො, හික්කුනො, සන්ථා ධමලා. දෙසෙත් අකුණුතරෝ, වා, ගරැඹුනිකෙනා සමුහමවාරි තරා, තරා, සො, තසමි. ධමෙම අන්ත්‍රපටිසංවේදී ව හොත් ධමෙම පටිසංවේදී ව. තසස අන්ත්‍රපටිසං-වේදීනා, ධමෙම පටිසංවේදීනා, පාමුණුණ. ජායත්, පමුදිතසස පිත් ජායත්, පිත්මනසස කායෝ, පසසමහත් පසසදිකායෝ, සුබ. වෙදෙන්, සුබිනා, විතක. සමාධියත්. ඉද. පයම්. විමුතකායතනා.

ඇවැත්ති, තව ද සත්කායය (සංස්කාර ධර්ම) මෙනෙහි කරන ඉජක එදරුක රහන්තු ගේ සිත සත්කායයයෙහි නො පිවිසෙයි. නො පහදී, නො සිටියි, නො ඇලෙයි. වැළි, සත්කාය නිරෝධය මෙනෙහි කරන ඔහුගේ සිත සත්කාය නිරෝධයයෙහි (නිවනෙහි) පිවිසෙයි, පැහැදේයි, රදි සිටියි, ඇලෙයි. ඔහුගේ ඒ සිත අරමුණෙහි මොනොවට ගියේ, මොනොවට වැඩුණේ, සත්කායය කෙරෙන් නැඟි සිටියේ, මොනොවට මිදුණේ, වෙන් වුයේ වෙයි. සත්කාය හෙතුයෙන් යම් ආපුව විසාත පරිදා ගකනෙක් උපදානාභු ද, ඔවුන් කෙරෙන් හේ මිදුණේ වෙයි. හේ ඒ වෙදනාව නො විදි. මේ සත්කායයාගේ නිශ්චරණයා සියන ලදී. මේ දුෂ්ප්‍රතිවිධා වූ ධර්ම පස යු.

උත්පාදයිතවා ධම් පස කවර යු? ඇතා පසක් ඇති සම්බන්ධමාධිය යු. මේ සමාධිය (අරහත එලසමාධිය සමවත් සමවත් කෙගෙහි සූච ගෙන දෙන බැවිත්) වර්තමාන සැප විපාක ඇත්තේ ද (පළමු පළමු සමවත් සමාධිය මතු මතු සමාධිනට ප්‍රත්‍යාය වන බැවිත්) මත්තෙහි සැප විපාක ගෙනැ දෙන්තේ යැයි තමා කෙරෙහි තුවණ උපදී. මේ සමාධිය ආයුරි යු (කෙලලපුත්ගෙන් ඇත් ය), තිරාමිස යු (කාමාමිස වට්ටාමිස ලොකාමිස යන තුන් ආමිසයන්ගෙන් තොරයුදී තමා තුලැ ම තුවණ උපදී. මේ සමාධිය අලුමක පුරුෂයන් විසින් (බුදු පැස් බුදු රහතුන් විසින්) සෙවනා ලද දි තමා තුල ම තුවණ උපදී. මේ සමාධිය ගාත්ත යැයි ප්‍රකීන යැයි කෙලෙස් සංයිදිමෙන් ලද්දේ යැයි, එක් නිවත් අරමුණෙහි ම සිත පිහිටුවිමෙන් ලබන ලද්දේ යැයි සයංස්කාර (ලොකික සමාධි සෙයින් සපුරායා) සිතින් කෙලලපුත් මැඩ ව්‍යුක්චා ලත් පැවැතුම් තැත්තේ යැයි දි තමා කෙරෙහි ම තුවණ උපදී. ඒ මත් වූ කළී සිහි ඇත්තෙම් ම මේ සමාධියෙන් නැඟි සිටිම් දි තමා කෙරෙහි ම තුවණ උපදී. මේ උත්පාදයිතවා ධර්ම පස යු.

අහිජෙය ධම් පස කවර යු? විමුක්ත්‍යායතන (මිදීමට කාරණ වූ ධර්ම) පස යු: මෙහි මහණක් හට ගාස්තා තෙමේ හෝ ගුරු තන්හි සිටි සඩරමිසරුවෙක් හෝ දහම දෙසයි. ඇවැත්ති, ගාස්තා තෙමේ හෝ ගුරු තන්හි සිටි සඩරමිසරුවෙක් හෝ යම් යම් සේ ඒ මහණහට දහම දෙසා ද, ඒ ඒ පරිදීදෙන් හේ තෙම ඒ ධර්මයයි අරුත් දුනගන්තේ ද වෙයි, පෙළ දුනගන්තේ ද වෙයි, අරුත් දත්තා පෙළ දත්තා ඔහුට ප්‍රමාදය උපදී. ප්‍රමුදිතවුවූට ප්‍රතිය උපදී. ප්‍රති සිතැත්තපුගේ නාම කය සංහිදේයි. සංහිදුරු නාම කය ඇත්තේ සූච විදි. සූච ඇත්තපු ගේ සිත එකඟ වෙයි. මේ පළමු විමුක්ත්‍යායතනය යු.

පුන ව පරං ආච්චීසේ, හික්වුනො න හෙට බො සතුළු, ධමම් දෙසෙන්. අභ්‍යන්තරේ, වා ගරුවයානිකො සමුළුවාරි, අපි ව බො යථාසුත්. යථාපරි-යතන් ධමම් විනුළු, රෙන පරෙස්. දෙසෙන්. යථා යථා ආච්චීසේ, හික්වු යථාසුත්. යථාපරියතන් ධමම් විනුළු, රෙන පරෙස්. දෙසෙන්, තරා තරා, සො, තස්මී. ධමම් අනුළුපටිස්. වෙදී ව හොති ධමමපටිස්. වෙදී ව. තස්‍ය අනුළුපටිස්. වෙදිනො ධමමපටිස්. වෙදිනො පාමුණු. ජායන්, පමුදිතස්ස පිති ජායන්, පිතිමනස්ස කාංගයා පසස්මහන්, පසස්දිකාංගයා පුබ්. වෙදෙන්, සුඩිනො විතන්. සමාධියන්. ඉදා දුතිය. විමුත්‍යායතනා.

පුන ව පරං ආච්චීසේ, හික්වුනො න හෙට බො සතුළු, ධමම් දෙසෙන් අභ්‍යන්තරේ, වා ගරුවයානිකො සමුළුවාරි. නාපි යථාසුත්. යථාපරි-යතන් ධමම් විනුළු, රෙන පරෙස්. දෙසෙන්, අපි ව බො යථාසුත්. යථා-පරියතන් ධමම් විනුළු, රෙන සර්කාය. කරෝති. යථා යථාච්චීසේ, හික්වු යථාසුත්. යථාපරියතන් ධමම් ඩින්ඩාරෙන සර්කාය. කරෝති, තරා තරා, සො, තස්මී. ධමම් අනුළුපටිස්. වෙදී ව හොති ධමමපටි-ස්. වෙදී ව. තස්‍ය අනුළුපටිස්. වෙදිනො ධමමපටිස්. වෙදිනො පාමුණු. ජායන්, පමුදිතස්ස පිති ජායන්, පිතිමනස්ස කාංගයා පසස්මහන්, පසස්දි-කාංගයා පුබ්. වෙදෙන්, සුඩිනො විතන්. සමාධියන්. ඉදා තතිය. විමුත්‍යායතනා.

පුන ව පරං ආච්චීසේ, හික්වුනො න හෙට බො සතුළු ධමම් දෙසෙන් අභ්‍යන්තරේ, වා ගරුවයානිකො සමුළුවාරි, නාපි යථා සුත්. යථාපරියතන් ධමම් විනුළු, රෙන පරෙස්. දෙසෙන්, නාපි යථාසුත්. යථාපරියතන් ධමම් විනුළු, රෙන සර්කාය. කරෝති, අපි ව බො යථාසුත්. යථාපරියතන් ධමම් වෙතස් අනුවිතකෙකින් අනුවිවාරෙන් මනසානුපෙක්ඛන්. යථා යථා ආච්චීසේ, හික්වු යථාසුත්. යථාපරියතන් ධමම් වෙතස් අනුවිතකෙකින් අනුවිවාරෙන් මනසානුපෙක්ඛන්, තරා තරා, සො, තස්මී. ධමම් අනුළුපටි-ස්. වෙදී ව හොති ධමමපටිස්. වෙදී ව, තස්‍ය අනුළුපටිස්. වෙදිනො ධමම-පටිස්. වෙදිනො පාමුණු. ජායන්, පමුදිතස්ස පිති ජායන්, පිතිමනස්ස කාංගයා පසස්මහන්, පසස්දි-කාංගයා පුබ්. වෙදෙන්, සුඩිනො විතන්. සමාධියන්. ඉදා වතුනු. විමුත්‍යායතනා.

තව ද ඇවැන්නි, ගාස්තා තෙමේ මහණකුට දහම් නො ම දෙසයි, ගුරු තන්හි වූ අන් සබරමසරුවෙකුන් දහම් නො ම දෙසයි, එතෙකුදු වූවත් ඇසු පරිදි ප්‍රජාතු කළ පරිදි ඒ ධර්මය විස්තර වශයෙන් අනුත්‍ව දෙසයි. ඇවැන්නි, මහණ තෙමේ යම් යම් සේ තමා ඇසු පරිදි ප්‍රජාතු කළ පරිදි විස්තර වශයෙන් අනුත්‍ව දහම් දෙසන්නේ ද, එසේ එසේ හේ ඒ ධර්මයහි අරුණ් දැනගන්නේ ද පෙළ දැනගන්නේ ද වෙයි. අරුණ් දැනගන්නාවූ පෙළ දැනගන්නාවූ ඔහුට සතුට උපදී. සතුවූ වූවහුට ප්‍රිතිය උපදී. ප්‍රිති සිතැන්තහුගේ නාම කය සංහිතදේ. සංහිතාතු නාම කය ඇත්තේ සූච් විදි. සූච් විදුනාසු ගේ සිති එකඟ වෙයි. මේ දෙවැනි විමුක්ත්‍යායතනය යැ.

තව ද අනෙකක. ඇවැන්නි, ගාස්තා තෙමේ හෝ අන් කිසි ගුරු තන්හි වූ සබරමසරුවෙක් හෝ මහණකුට දහම් නො ම දෙසයි. ඇසු පරිදි ප්‍රජාතු කළ පරිදි අනුත්‍ව විස්තර වශයෙන් දහම් නො ද දෙසයි. එතෙකුදු වූවත් ඇසු පරිදි, ප්‍රජාතු කළ පරිදි, ධර්මය විස්තරයෙන් සංඛ්‍යාය කෙරෙයි (පුන පුනා කියයි). ඇවැන්නි, යම් සේ යම් සේ මහණ තෙම ඇසු පරිදි ප්‍රජාතු කළ පරිදි ධර්මය විස්තරයෙන් සංඛ්‍යාය කෙරෙයි ද, එසේ එසේ හේ ඒ දහමෙහි අරුණ් දැනගන්නේ ද පෙළ දැනගන්නේ ද වෙයි. අරුණ් දැනගන්නා පෙළ දැනගන්නා ඔහුට සතුට උපදී. සතුවූ වූවාහට ප්‍රිතිය උපදී. ප්‍රිති සිතැන්තහු ගේ නාම කය සංහිතදේ. සංඛ්‍යාන් නාම කය ඇත්තේ සූච් විදි. සූච් විදුනාසු ගේ සිති එකඟ වෙයි. මේ තෙවෙනි වික්මුත්‍යායතනය යැ.

තව ද අනෙකක, ඇවැන්නි, ගාස්තා හෝ ගුරු තන්හි සිටි කිසි සබරමසරුවෙක් හෝ දහම් නො ම දෙසයි. ඇසු පරිදි, ප්‍රජාතු පරිදි විස්තරයෙන් ධර්මය සංඛ්‍යාන ද නො ම කෙරෙයි. වැළි, ඇසු පරිදි ප්‍රජාතු පරිදි ධර්මය සිතින් පුන පුනා කළුපනා කෙරෙයි. පුන පුනා විමසයි, සිතින් පුන පුනා සලකා බලයි. ඇවැන්නි, ඇසු පරිදි ප්‍රජාතු පරිදි යම් යම් සේ ධර්මය සිතින් පුන පුනා කළුපනා කෙරෙයි ද, පුන පුනා විමසයි ද, පුන පුනා සිතින් සලකා බලයි ද, එසේ එසේ හේ තෙමේ ඒ ධර්මයහි අරුණ් දැන ගන්නේ ද පෙළ දැනගන්නේ ද වෙයි. අරුණ් දැනගන්නා පෙළ දැනගන්නා ඔහුට සතුට උපදී. සතුවූ වූවාහට ප්‍රිතිය උපදී, ප්‍රිති සිතැන්තහු ගේ නාම කය සංහිතදේ. සංඛ්‍යාන් නාම කය ඇත්තේ සූච් විදි. සූච් ඇත්තහු ගේ සිති එකඟ වෙයි. මේ සතරවන විමුක්ත්‍යායතනය යැ.

පුන ව පරං ආච්චේසා සික්කුනො න හෙව බො සහ්‍ය ධම්මා දෙසෙනි, අනුදැනරෝ වා ගරුවයානිකා සඩුගමවාරී, නාපි යථාපුත්‍ර යථාපරියත්තා ධම්මා විනුවාරෙන පරෙසා දෙසෙනි. නාපි යථාපුත්‍ර යථාපරියත්තා ධම්මා විනුවාරෙන සජ්ඝාය. කරෝනී, නාපි යථාපුත්‍ර යථාපරියත්තා ධම්මා වෙනසා අනුවිතකෙකානී අනුවිවාරෙනී මනසානුපෙක්ඩනී. අපි ව බිස්ස අනුදැනරෝ සමාධිනිමිත්තා සුගෙහිත් හොතී සුමනසිකත් සුපදාරිත් සුපද්‍රවිද්‍යා පක්ෂූය. යථා යථා ආච්චේසා සික්කුනො අනුදැනරෝ සමාධිනිමිත්තා සුගෙහිත් හොතී සුමනසිකත් සුපදාරිත් සුපද්‍රවිද්‍යා පක්ෂූය. තරා තරා සො තස්මී ධමෙම අකුපටිසාවේදී ව හොතී ධමෙපටිසාවේදී ව. තස්ස අත්පටිසාවේදීනො ධමෙපටිසාවේදීනො පාමුණුරු. ජායනි, පමුදිනස්ස පිති ජායනි, පිතිමනස්ස කායා පස්සමහනි, පසස්දිකායා සුබ. වෙදෙනි, සුබිනො විත්තා සමාධියනි. ඉදී පක්ෂූමා විමුත්තායතනා. ඉමෙ පක්ෂූ ධම්මා අහිඹෙදුදායා.

කතමේ පක්ෂව ධම්මා සව්‍යකාතබඩා? පක්ෂ ධමෙක්ඩනා: සිලක්ඩනා, සමාධික්ඩනා, පක්ෂූක්ඩනා, විමුත්ත්ක්ඩනා, විමුත්ත්-ක්ෂූත්ත්ස්සන්ක්ඩනා. ඉමෙ පක්ෂූ ධම්මා සව්‍යකාතබඩා.

ඉති ඉමෙ පක්ෂූස ධම්මා ණත්තා තවතා තරා අවිතරා අනුදැනුරා සම්ම තරාගතෙන අහිසමුද්‍යා.

ඡ ධම්මා

7. ඡ ධම්මා බහුකාරා -පෙ- ඡ ධම්මා සව්‍යකාතබඩා.

කතමේ ඡ ධම්මා, බහුකාරා? ඡ සාරානීය ධම්මා: ඉධාච්චේ, සික්කුනො මෙතනා කායකම්ම. පත්‍රප්‍රසිත් හොතී සඩුගමවාරීසු ඇවි වෙව රහු, ව. අයමු ධම්මා සාරානීය පියකරණා ගරුකරණා සඩුගාය අවිවාදය ඇවිහාසාය සාමග්‍රියා එකිහාවාය සංවත්තනි.

තව ද අනෙකකක. ඇවැන්නි, සාස්තා හෝ ගුරු තත්ත්ව සිටි කිහි සඩ්-රම සරුවෙක් හෝ මහණහට තො ම දහම දෙසයි, මහණ තෙම ඇසු පරිදි ප්‍රත්‍යා කළ පරිදි විශ්තරයෙන් දහම තො ද දෙසයි, ඇසු ප්‍රහුණු කළ පරිදි විශ්තර විසින් දහම සාධාරණයන ද තො ම කෙරෙයි, ඇසු ප්‍රහුණු කළ පරිදි ධර්මය සිතින් ප්‍රතා ප්‍රතා තො ම කළේපනා කෙරෙයි, තො ම විමසයි, සිතින් ප්‍රතා ප්‍රතා තො ද සලකා බලයි. වැළිදු ඔහු විසින් එක්තරා සමාධියෙක් (ගුරුහුගෙන් කමටහන් උගන්නා හා ම) මොනො-වට උගන්නා ලද්දේ මොනොවට මෙනෙහි කරන ලද්දේ ප්‍රජායෙන් මොනොවට සලකා බලන ලද්දේ මොනොවට පිළිවිදුනා ලද්දේ වෙයි. ඇවැන්නි, යම් යම් පරිද්දෙන් මහණහු විසින් එක්තරා සමාධියෙක් මොනොවට උගන්නා ලද්දේ, මොනොවට මෙනෙහි කරන ලද්දේ, ප්‍රජායෙන් මොනොවට සලකා බලන ලද්දේ, මොනොවට පිළිවිදුනා ලද්දේ වෙයි ද, ඒ ඒ පරිද්දෙන් හේ තෙමෙ ඒ ධර්මයෙහි අරුන් දන්නේ ද පෙළ දන්නේ ද වෙයි. අරුන් දන්නා, පෙළ දන්නා ඔහුට සතුව උපදී. සතුව වූවාහට ප්‍රතිය උපදී. ප්‍රති සිතැන්තහු ගේ නාම කය සංයිදේ. සංස්ක්‍රිත නාමකය ඇත්තේ පුව විදි. පුව විදුනාහු ගේ සිත් එකඟ වෙයි. මේ පස් වනු විමුක්ත්‍යායතනාය යැ. මේ අතිශේද ධර්ම පස යැ.

සාක්ෂාත් කත්ව්‍ය ධර්ම පස කවර යැ? ශිල්ස්කත්ව්‍ය, සමාධිස්කත්ව්‍ය, ප්‍රජාස්කත්ව්‍ය, විමුක්තිස්කත්ව්‍ය, විමුක්තිඡ්‍යනාදර්ණනස්කත්ව්‍ය යන ධර්මස්-කන්ධ පස යැ. මේ සාක්ෂාත්කත්ව්‍ය ධර්ම පස යැ.

මෙසේ මේ ගුත වූ තරුව වූ තරුව වූ අවිතර වූ අනත්තර වූ පනස් දහමු තරාගතයෙන් වහන්සේ විසින් තමන් ම මොනොවට වෙශයෙහි තුවණීන් අවබෝධ කරන ලද්දය.

ඡවිකය

7. බහුපකාර ධර්ම සයෙක.....සාක්ෂාත් කරනව්‍ය ධර්ම සයෙකි.

බහුපකාර බළී සය කවර යැ? සාරාතීය (සංරක්ෂාතීය) ධර්ම සය යැ: ඇවැන්නි, මෙහි මහණක්හු ගේ මෙම්ත් සහගත කායකර්මය සඩ්රම් සරුවන් කෙරෙහි ප්‍රකට ව ද රහස් ද එලැඹි සිටියේ වෙයි. මේ සාරාතීය ධර්මය ද ප්‍රිය කරන ප්‍රිය කටයුත්තකු කරන ගරුකරන ගරුකටයුතු කරන සංග්‍රහය පිණිස අවචාදය පිණිස, අවසිංසාව පිණිස සමගිය පිණිස, එකමුතු බව පිණිස පවතී.

පුන ව පර් ආවුසේ හික්වුනො මෙතා විවිධ මට්ටම් - පෙ - එකීඛාචාර්ය සංචක්ති.

පුන ව පර් ආවුසේ හික්වුනො මෙතා මෙතාකම්ම් - පෙ - එකීඛාචාර්ය සංචක්ති.

පුන ව පර් ආවුසේ හික්වු යේ කො ලාභා ධම්මිකාධම්මලදියා අනු-මසේ පත්‍රපරියාපත්‍රකමත්තම් තරාරුපෙහි ලාභෙහි අපහට්ටිභත්ත-හොගී හොති සිලවනෙනෙහි සමුශමවාරිහි සාධාරණහොගී. අයම් ධම්මා සාරාත්තියා - පෙ - එකීඛාචාර්ය සංචක්ති.

පුන ව පර් ආවුසේ හික්වු යාති තාති සිලාති අඛණ්ඩාති අභ්‍යන්තරාත්මක අකම්මාසාති තුරිස්සාති විශ්වෘතයෙන්තාති අපරාමත්‍යාති සමාධිසංචක්තිකාති, තරාරුපෙහු සිලෙපු සිලසාමයුදුගත්තා විහරති සමුශමවාරිහි ආවිච්චා රහො ව. අයම් ධම්මා සාරාත්තියා - පෙ - එකීඛාචාර්ය සංචක්ති.

පුන ව පර් ආවුසේ හික්වු යා'ය. දිවියි අරියා නියුතාතිකා නියුතාති තකකරස්ස සම්මා දුක්කඩක්කාය, තරාරුපාය දිවියියා දිවිසාමයුදුගත්තා විහරති සමුශමවාරිහි ආවිච්චා රහො ව. අයම් ධම්මා සාරාත්තියා පියකරගෙනු ගරුකරගෙනු සඩහාය අවිච්චාය අවිහෙසාය සාමැණියා එකීඛාචාර්ය සංචක්ති. ඉමෙ ජ ධම්මා බුදුකාරා,

කතමේ ජ ධම්මා හාවෙතබඩා? ජ අනුස්සතියාතාති: බුද්ධානුස්සති, ධම්මානුස්සති, සඩහානුස්සති, සිලානුස්සති, වාගානුස්සති, දෙවතානුස්සති. ඉමෙ ජ ධම්මා හාවෙතබඩා.

කතමේ ජ ධම්මා, පරිණාදයා? ජ අජ්ඝ්ඝතිකාති ආයතනාති: වක්කායතනා, සොතායතනා, සානායතනා, ජීවිභායතනා, කායායතනා, මනායතනා. ඉමෙ ජ ධම්මා පරිණාදයා.

තව ද අනෙකෙක. ඇටුත්ති, මහජනු ගේ මෙමත් සහගත වාක්-කරමය.....එකමුතු බව පිණිස පවතී.

තව ද අනෙකෙක. ඇටුත්ති, මහජනුගේ මෙමත්සහගත මන්කර-මය.....එකමුතු බව පිණිස පවතී.

තව ද අනෙකෙක. ඇටුත්ති, මහජනට දහුම් ප්‍රි, දහුම්ත් ලැබුණු, යටත් පිරිසයින් පානුයට ප්‍රමාණ ද වූ ද යම ආහ කෙනෙක් වෙත් ද, එ බඳු වූ ආයත්ගෙන් අප්‍රතිච්ඡක්තහායි (අමිස වගයෙන් හෝ පුද්ගල වගයෙන් බෙදීමක් නැති ව යලදාන්නෝ) ගෙව ද, සිල්වත් සබරමසරුවත් හා සාධාරණ පරිභාගයෙන් එය විශාලත්තේ ගෙව ද, මේ සාරානීය ධර්මය ද, ප්‍රිය කරනු පිණිස ගරුකරනු පිණිස සංග්‍රහය පිණිස, අවිවාදය පිණිස, තොවෙහෙස පිණිස, සමයිය පිණිස, එකමුතු බව පිණිස පවතී.

තව ද අනෙකෙක. ඇටුත්ති, අඛණ්ඩ වූ අව්‍යීද වූ අභබල වූ (අකල්මාජ වූ) ණ්‍රේජ්‍යා වූ තුවණුත්තන් වියින් පහස්තා ලද, අපරාමාණීය වූ සමාධිය පිණිස පවත්තා වූ, යම ශිලධිරුම කෙනෙක් ඇද්ද, මහජ තෙමේ එ බඳු වූ ශිලධියයෙහි සබරම සරුවත් හා ප්‍රකට ව ද අප්‍රකට ව ද ශිලයෙන් සමාන බවට පැමිණියේ වෙසයි ද මේ සාරානීය ධර්මය ද එකී හාවය පිණිස පවතී.

තව ද අනෙකෙක. ඇටුත්ති, ආරය වූ තොරුයාණික වූ යම ඇඟි-යෙක් එය පිළිපදනාහට මොනොවට දැක් තැසෙනු පිණිස පවතී ද, මහජ තෙමේ එබඳ ඇඟියෙන් සබරමසරුවත් හා ප්‍රකට ව ද අප්‍රකට ව ද ඇඟි-සාමාන්‍ය ගත වැ (ඇඟියෙන් සමාන බවට පැමිණියෙක් වු වෙසයි ද, මේ සාර්ථකීය ධර්මය ද ප්‍රිය කරන ගරුකරන වෙයි, සංග්‍රහය පිණිස, අවිවාදය පිණිස, තොවෙහෙස පිණිස, එකී හාවය පිණිස, පවතී. මේ බහුපකාර ධර්ම සය යි.

හාවයිනවා (වැඩියැ පුතු) ධර්ම සය කවර යි? බුද්ධානුස්මානිය, ධර්මානුස්මානිය සංසානුස්මානිය, ශිලනානුස්මානිය, තත්තානුස්මානිය, දෙව්තානුස්මානිය, යන අනුස්මානි සානා සය යි. මේ හාවයිනවා ධර්ම සය යි.

පරිජේය ධර්ම සය කවර යි? වක්ෂුරායතනය, ගෞත්‍රායතනය, ශ්‍රාණායතනය, පීටිඨායතනය, කායායතනය, මන්දායතනය යන ආධ්‍යාත්-මික ආයතන සය යි. මේ පරිජේය ධර්ම සය යි.

කතමේ ජ ධමම, පහාතබා? ජ තණකාකායා, රුපත ණ්‍රානා, සඳා-තණකා, ගනධිත න්‍රානා, රසත න්‍රානා, ලේඛන න්‍රානා, ධමමත න්‍රානා. ඉමේ ජ ධමමා පහාතබා.

කතමේ ජ ධමම, හානාහාරියා? ජ අගාරවා: ඉධාවුසො හිකුවූ සන්නුරී අගාරවා, විහරන් අප්පනිසුවා, ධමම - පෙ- සබිං - පෙ- සිස්කාය - පෙ- අපමාදේ - පෙ- පටිසන්නාරේ අගාරවා, විහරන් අප්පනිසුවා. ඉමේ ජ ධමමා හානාහාරියා.

කතමේ ජ ධමම, විසසසහාරියා? ජ ගාරවා: ඉධාවුසො හිකුවූ සන්නුරී සගාරවා, විහරන් සපුරනිසුවා ධමම - පෙ- සබිං - පෙ- සිස්කාය - පෙ- අපමාදේ - පෙ- පටිසන්නාරේ සගාරවා, විහරන් සපුරනිසුවා. ඉමේ ජ ධමමා විසසසහාරියා.

කතමේ ජ ධමම, දුපුවිවිජකා? ජ නිසුරණියා බාතුයා: ඉධාවුසො, හිකුවූ එව්. වලදයා: මෙතනා හි බො මේ ආවුසො, වෙනෙක්මුහන් හාලිතා බුදුලිකතා යානීකතා වන්නුකතා අනුවදිතා පරිවිතා, සුසමාරදි, අට ව පන මේ බ්‍යාපාදේ විතකා. පරියාදය ක්වෙත්ත්ති, සො ‘මාහෙවනත්’සු වවතියා, මා’යසමා එව්. අවව්, මා හගවනතා. අභිජනිකාවිකත්, න හි සාමු හගවනෙ අභිජනිතා, න හි හගවා එව්. වලදයා. අඩුනාමෙත්. ආවුසො අනවිකාසො යා මෙතනාය වෙනෙක්මුහනියා හාලිතාය බුදුලිකතාය යානීකතාය වන්නුකතාය අනුවදිතාය පරිවිතාය සුසමාරදිය, අට ව පනසු බ්‍යාපාදේ විතකා. පරියාදය යසුනිත්ති තෙත්. යානා. විජ්‍යත්. නිසුරණ්. හෙත්. ආවුසො බ්‍යාපාදසු යදිද්. මෙතනාවෙනෙක්මුහනි.

ප්‍රහාතවිය ධර්ම සය කවර යැ? රුපතාශණාව, ගබිද ත්‍රාශණාව, ගැඩ ත්‍රාශණාව, රස ත්‍රාශණාව, ස්ප්‍ර්‍රෑටවිය ත්‍රාශණාව, ධර්ම ත්‍රාශණාව යන ත්‍රාශණකාය සය යැ. මේ ප්‍රහාතවිය ධර්ම සය යි.

හානාහාගික ධර්ම සය කවර යැ? අගෙරව සය යැ: ඇවැන්නි, මෙහි මහණක් යාස්තාන් වහන්සේ කෙරෙහි ගොරව නැත්තේ, යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි: ධර්මය කෙරෙහි... සඩිසයා කෙරෙහි... හික්ෂාව කෙරෙහි... අප්‍රමාදයෙහි... පිළිසඳර කෙරෙහි ගොරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි. මේ හානාහාගික ධර්ම සය යි.

විශෙෂහාගික ධර්ම සය කවර යැ? ගොරව සය යැ: ඇවැන්නි, මෙහි මහණ තෙමෙ යාස්තාන් වහන්සේ කෙරෙහි ගොරව ඇත්තේ යටත් පැවැතුම් ඇත්තේ වෙසෙයි. ධර්මය කෙරෙහි... සඩිසයා කෙරෙහි... හික්ෂාව කෙරෙහි... අප්‍රමාදයෙහි... පිළිසඳරහි ගොරව ඇත්තේ, යටත් පැවැතුම් ඇත්තේ වෙසෙයි. මේ විශෙෂහාගික ධර්ම සය යැ.

ශ්‍රේෂ්ඨත්විධා ධර්ම සය කවර යැ? නීසරනික බාඩු සය යැ ‘ඇවැන්නි, මා විසින් මෙත්‍රී විත්තවිමුක්තිය හාවිතය, බහුලිකාන ය, යානීකාන ය වාස්තුකාන යැ අනුෂේත යැ පරිවිත යැ (පුරුදු කරන ලද්දේ යු), සුසමාරඛිඛ යැ එතෙකුද වුවත් ව්‍යාපාදය මා සිත හාත්පැසින් ගෙන සිටී යැ’ දි මෙසේ මෙහි මහණක් කියන්නේ නම්, ‘මෙසේ තො කියා වා, ආයුණුමන් තෙමෙ මෙසේ තො කියා වා, හාග්‍රවතුන් වහන්සේට දෙස් තො තා තා වා, හාග්‍රවතුන් වහන්සේට දෙස් නැතීම තො මැනැරි, හාග්‍රවතුන් වහන්සේ මෙසේ තො විදරන සේක, ඇවැන්නි, මෙත්‍රීවිත්ත විමුක්තිය හාවිත කළේ, බහුලිකාන කළේ, යානීකාන කළේ, වාස්තුකාන කළේ, අනුෂේත කළේ, පරිවිත කළේ, සුසමාරඛිඛ කළේ, එසේ කළ ව්‍යාපාදය ඔහුගේ සිත හාත්පැසින් ගෙන සිටී යන යමෙක් ඇද්ද, ඇවැන්නි, මෙය තො කරුණෙක, අවකාශ නැත්තෙක, මේ කාරණය අවිද්‍යාමාන යැ’ දි ඒ මහණ තෙමෙ කියා යුතු (එම මහණට කියනු සුදුසු යැ). කවර හෙයිනැ? ඇවැන්නි, මෙත්‍රී විත්ත විමුක්තිය යන යමෙක් ඇද්ද මෙය ව්‍යාපාදය ගේ නීසරණය යැ, එගෙයිනි.

ඉඩ පතාවූසො, හිකුණු එව. වදෙයා: කරුණාහි බො මේ ආවූසො වෙතොවීමුතන් භාවිතා බහුලිකතා යානීකතා වනුළුකතා අනුවයිතා පරිවිතා පූජමාරඛා, අර ව පත මේ විහෙසා වින්න පරියාදය තිබේන් නි, සො 'මා හෙවතන්' සහ වචනීයෙ, මා'යසා එව. දචච, මා හගවතන්. අභිජාවික්, -පෙ- තිස්සරණ. හෙත. ආවූසො, විහෙසුය යදිද. කරුණා වෙතොවීමුතන්.

ඉඩාවූසො, හිකුණු එව. වදෙයා: මුදිනා හි බො මේ ආවූසො වෙතො-වීමුතන් භාවිතා -පෙ- අර ව පත මේ අරත් වින්න. පරියාදය තිබේන් නි, සො 'මා හෙවතන්' සහ වචනීයෙ, මායසා, එව. අචච -පෙ- තිස්සරණ. හෙත. ආවූසො අරත්යා යදිද. මුදිනා වෙතොවීමුතන්.

ඉඩ පත ආවූසො, හිකුණු එව. වදෙයා: උපක්‍රාහි බො මේ ආවූසො, වෙතොවීමුතන් භාවිතා -පෙ- අර ව පත මේ රාගෝ වින්න. පරියාදය තිබේන් නි. -පෙ- තිස්සරණ. හෙත. ආවූසො රාගසා යදිද. උපක්‍රා වෙතොවීමුතන්.

ඉඩ පතාවූසො, හිකුණු එව. වදෙයා: අනිලිනා හි බො මේ ආවූසො, වෙතොවීමුතන් භාවිතා -පෙ- අර ව පත මේ ත. තිලිනානුසාරි සැණු. හානී නි -පෙ- තිස්සරණ. හෙත. ආවූසො, සඩ්බනිලිනාන්. යදිද. අනිලිනා වෙතොවීමුතන්.

අැවැත්ති, මා විසින් කරුණු විත්තවිමුක්තිය හාවිත යු, බහුලි-කෘත යු, යානී කෘත යු, වාස්තුකෘත යු, අනුරෝධ යු, පරිවිත යු, සුසමාරභිත යු. එනෙකුද වුවත් විහිංසාව මා සිත හාත්පසින් ගෙන සිටී යු දි මෙහි මහජනක් මෙසේ කියන්නේ නම්, 'මෙසේ තො කියා වා, ආයුණ්‍යෙන් ගෙනමේ මෙසේ තොමේ මෙසේ තො කියාවා, හායාවතුන් වහන්සේට දෙසේ තො නාහා වා, හායාවතුන් වහන්සේට දෙසේ තො නැඹුම තො මැනැවී, හායාවතුන් වහන්සේ මෙසේ තො ව්‍යදුත ගෙකු..... දි ඒ මහජන ගෙනමේ මෙසේ කියා යුතු වන්නේ ය. කවර හෙයිනා? ඇවැත්ති, කරුණුවිත්තවිමුක්තිය යන යමෙක් ඇද්ද, මෙය විහිංසාවගේ නිසරුණය යු. එහෙයිනි.

අැවැත්ති, 'මා විසින් මුදිනා විත්තවිමුක්තිය හාවිත යු... එ තෙකුද වුවත් අරතිය මා සිත හාත්පසින් ගෙන සිටී යු දි මෙහි මහජනක් මෙසේ කියන්නේ නම් 'එසේ තො කියා වා, ආයුණ්‍යෙන් ගෙනමේ එසේ නාහමක් කියා වා.... දි ගෙ තොමේ මෙසේ කියා යුතු වන්නේ ය. කවර හෙයිනා? ඇවැත්ති, මුදිනා වෙනෙවිමුක්තිය යන යමෙක් ඇද්ද, මෙය අරතියගේ නිසරුණය යු. එහෙයිනි.

අැවැත්ති, 'මා විසින් උපක්ෂ වෙනෙවිමුක්තිය හාවිත යු'. ... එනෙකුද වුවත් රාගය මා සිත හාත්පසින් ගෙන සිටී යු දි මෙහි මහජනක් මෙසේ කියන්නේ නම්, 'එසේ තො කියා වා' ආයුණ්‍යෙන් ගෙනමේ එසේ නාහමක් කියා වා...'දි මෙසේ ඒ මහජන ගෙනමේ කිය යුතු වන්නේ ය. ඒ කවර හෙයිනා? ඇවැත්ති, උපක්ෂ වෙනෙවිමුක්තිය යන යමෙක් ඇද්ද, මෙය රාගයාගේ නිසරුණය යු. එහෙයිනි.

අැවැත්ති, මා විසින් අනිමිත්ත වෙනෙවිමුක්තිය හාවිත යු... එනෙකුද වුවත් මගේ ඒ තුවණ (රාගනිමිත්තාදී) නිමිත් අනුව යන්නේ වේ යු' දි කියන්නේ නම්, 'එසේ තො කියා වා, ආයුණ්‍යෙන් ගෙනමේ එසේ නාහමක් එසේ කියා වා...'දි මෙසේ ඒ මහජන ගෙනමේ කියා යුතු වන්නේ ය. ඒ කවර හෙයිනා? ඇවැත්ති, අනිමිත්ත වෙනෙවිමුක්තිය යන යමෙක් ඇද්ද, මෙය සියලු නිමිත්තා ගේ නිසරුණය යු. එහෙයිනි.

ඉඩ පන ආවුසේ, හිකුවූ එව්. වදයා: අසම් ති ධෙ, මේ විගත්, අයමහසුම් ති නා සම්බුද්ධසාම්. අර්ථ එ පන මේ විවිධිව්‍ය, කරුණරාසලල්. විතකා පරියාදය තිවැනි ති. සො ‘ම, හෙවත්ත්’ස්ස වචනීයා, මා’යසම, එව්. අවවි, මා හගවතකා. අභ්‍යාචිකාවික්, න හි සාඩු හගවතෙනා අභ්‍යාචිකානා.. න හි හගවා, එව්. වදයා. අවධානමෙතා ආවුසේ, අත්වකාජා, ය. අසම්ති විගතෙන අයමහමස්මිති අසම්බුද්ධසාමා, අර්ථ එ පනස්ස විවිධිව්‍ය, කරුණරාසලල්. විතකා පරියාදය යස්සනි ති, තෙත්. යානා. විජ්‍යති. නිස්සරණ. ගෙත්. ආවුසේ, විවිධිව්‍ය, කරුණරාසලස්ස, යදිද්. අසම්ති මානස්ස සමුශ්‍යාමා. ඉමෙ ජ බම්මා දුපුවිවිජ්‍යා.

කතමේ ජ බම්මා උපාදෙන්තබා? ජ සතතටිහාරා: ඉධාවුසේ හිකුවූ වත්තුනා රුප. දියා තෙව පුමලනා, හොති නා දුමලනා. උපෙක්ඩෙකා ව විහරති සතෙනා සම්පර්ජනා. සොතෙනා සඳුද්. පුත්‍ය, -පේ- සානෙනා ගන්ධි. සායින්ව, -පේ- පිහු ය රස. සායින්ව, -පේ- කායෙනා එෂාවක්වා. පුත්‍යින්ව, -පේ- මනසා බම්මා. විද්‍යුත්සුය තෙව පුමලනා හොති නා දුමලනා, උපෙක්ඩෙකා ව විහරති සතෙනා සම්පර්ජනා. ඉමෙ ජ බම්මා උපාදෙන්තබා.

කතමේ ජ බම්මා, අභ්‍යාචුද්‍යා? ජ අනුතතරියානි: දස්සානානුතතරියා, සවණානුතතරියා, ලාභානුතතරියා, සික්කානුතතරියා, පාරිවරියානුතතරියා, අනුස්සතානුතතරියා. ඉමෙ ජ බම්මා අභ්‍යාචුද්‍යා.

කතමේ ජ බම්මා, සව්‍යිකාතබා? ජ අභ්‍යාචුද්‍යා: ඉධාවුසේ, හිකුවූ අනෙකවිභිත. ඉකිවිධ. පවත්තුහොති -පේ- යාව මුහමලොකා පි කායෙන වස. විතකාති, දිබාය සොතබාතුයා විසුද්ධිය අතිකකනත්මානුසිකාය උහා සදේද පුණාති දිබෙක ව මානුස ව යේ දුරෝ සතතිකෙ ව, පරසත්තාන්. පරපුණුලාන්. වෙතසා වෙතෙනා පරිවව පර්‍යානාති සරාග. වා විතකා. -පේ- අව්‍යුත්තා. වා, විතකා. අව්‍යුත්තා. විතකනති පර්‍යානාති, සො, අනෙකවිභිත. පුබෙනිවාස. අනුස්සරති-සෙයාලිද්, එකම් ජාති. දෙව පි ජාතියා -පේ- ඉති සාකාර. සලදෙදුස. අනෙකවිභිත. පුබෙනිවාස. අනුස්සරති. දිබෙන වත්තුනා විසුද්ධින අතිකකනත්මානුසකෙන පේ- යලාකමුප්පගේ සතෙන පර්‍යානාති, ආසවානා. බයා අනාසව. වෙතෙනා- ව්‍යුත්ති. පසුදුව්‍යුත්ති. දිටෙයිව බම්මා සය. අභ්‍යාචුද්‍යා සව්‍යිකාති, උපසම්පර්ජ විහරති. ඉමෙ ජ බම්මා සව්‍යිකාතබා.

අුවැත්ති, 'මම වෙමි' යන මගේ අස්ථි මානය පහ විය. 'මම මම වෙමි' දි නො දකිලි. එනෙකුද පුවිත් මාගේ සැකය, කප්-කපායලුය (කෙසේ ද කෙසේ ද) දි විමති කරන සැක පුලු) හාත්-පසින් මගේ පිත ගෙන පිටි' යැ දි මෙසේ කියන්නේ නම්, 'එසේ නො කියන්නැ, ආපුරුෂමත් තෙමේ එසේ නො කියා වා, හාගාවිතුන් වහන්සේට දෙස කීම නො මැනැවි. හාගාවිතුන් වහන්සේ මෙසේ නො ම විදුරනා සේක. අුවැත්ති, 'වෙමි' දි අස්ථි-මානය පහ වූ කළේහි, මේ 'මම වෙමි' දි නො දක්නාහට මෙසේ සැක ඇති විම යන මෙය නො කරුණෙක. මෙය අවකාශ නැත්තෙක. එනෙකුද පුවිත් විවිධිවිජාව වූ කප්-කපායල්ලය ඔපු පිත හාත්-පසින් ගෙන පිටින්නේ ය යන මේ කාරණය නැති, මෙය අවිදාමානය. කවිර හෙයිනා? යම් අස්ථිමානයක ගේ මුල් සිදීමෙක් වේ ද, මෙය විවිධිවිජා-බ්‍යාත කප්-කපායල්ලයාගේ තීසරණය වේ. එ හෙයිනි. මේ දුෂ්ප්‍රතිච්‍යාධර්ම සය යැ.

උත්පාදිතව්‍ය ධර්ම සය කවිර යැ? සතතවිහාර සය යැ: අුවැත්ති, මෙහි මහඟ තෙම ඇයින් රුවික් දැක සතුවු ද නො ම වෙයි. නො සතුවු ද නො ම වෙයි, සිති ඇත්තේ, තුවිණින් දත්තේ, උපක්ෂක ව ම වෙසෙයි. කතින් හඩක් අසා,... තැහැයෙන් ගදක් අසා..... දිවින් රසක් විද... කයින් සුප්‍රස්ථවිතක් පැහැස... මනයින් දහමක් පිතා සතුවු ද නො ම වෙයි, නො සතුවු ද නො ම වෙයි, සිති ඇත්තේ තුවිණින් දත්තේ උපක්ෂක ව ද වෙසෙයි. මේ උත්පාදිතව්‍ය ධර්ම සය යැ.

අහිජාය ධර්ම සය කවිර යැ? අනුත්තරිය දරුණනය, අනුත්තරිය ග්‍රවිණය, අනුත්තරිය ලාභය, අනුත්තරිය ශික්ෂාව, අනුත්තරිය පාරිවර්යාව, අනුත්තරිය අනුරෝධනිය යන අනුත්තරිය සය දි. මේ අහිගාය ධර්ම සය යැ.

සාක්ෂාත් කරනව්‍ය ධර්ම සය කවිර යැ? අහිඡා සය යැ: අුවැත්ති, මෙහි මහඟ තෙමේ නොයෙක් සාද්ධිවිධ ලබයි... බඩි ලෙළුව දක්වා ද කයින් වශය පවත්වයි. මිනිසුන්ගේ ග්‍රවිණා, පවාරය ඉක්මි පිරිපිදු දිවි කතින් දුර වූ ද ලහැවූ ද දිවිවූ ද මානුෂක වූ ද යන දද හඩ ම අසයි. රාග සහිත පිත රාග සහිත පිතැයි,... නො මිදුණු පිත නොමිදුණු පිතැයි දති. මෙසේ අන් සතුන් ගේ අන් පුහුලන් ගේ සින් සිය සිතින් පිරිපිද දති. එක් ජාතියක් ද ජාති දක්කක් ද ...යි අනෙකවිධ පෙර වුස් කද පිළිවෙළ සිහි කෙරෙයි. මෙසේ ආකාර සහිත උග්‍රීය සහිත, අනෙක විධ පුරුවෙනිවාසය සිති කරයි, මිනිසුන් ගේ දරුණනාපවාරය ඉක්මෑ දක්ක හැකි පිරිපිදු දිවියින් ...කම වූ පරිදි මිය යන නැවත උපදාන සතුන් දනානි. ආපුවයන් ගේ විනාශයෙන් ආපුව රහිත වූ, වෙනෙවිමුක්තිය ද (එල සමාධිය ද) ප්‍රජා විමුක්තිය ද (එලජ්‍යනය ද) මේ අත්බවිත ම තෙමේ ම වෙසෙයි තුවිණින් දතා පසක් ගොට ලැබේ වෙසෙයි. මේ සාක්ෂාත්කරනව්‍ය ධර්ම සය යැ.

ඉති ඉමෙ සවයි ධම්මා ඩැනා තවතා තරා අවිතරා අනාකුණුරා සමඟ තරාගතෙන දූෂීජමුද්‍රයා.

සත්‍යවාචිමා

8. සත්‍ය ධම්මා බුදුකාරා, සත්‍ය ධම්මා හාලේතබා, සත්‍ය ධම්මා පරිණෙකුදායා, සත්‍ය ධම්මා පහාතබා, සත්‍ය ධම්මා හැනාගාගියා, සත්‍ය ධම්මා විශසසහාගියා, සත්‍ය ධම්මා දුපුතර්කී, සත්‍ය ධම්මා උපාදෙතබා, සත්‍ය ධම්මා අණිණෙකුදායා, සත්‍ය ධම්මා සවිජ්‍යකාතබා.

කතමේ සත්‍ය ධම්මා බුදුකාරා? සත්‍ය අරියධනානි: සඳාධනා, සිලධනා, හිරිධනා, මත්‍යධනා, සුතධනා, වාගධනා, පක්ෂධනා. ඉමෙ සත්‍ය ධම්මා බුදුකාරා.

කතමේ සත්‍ය ධම්මා හාලේතබා? සත්‍යසම්බාදකීමියා: සත්‍යසම්බාදකීමියා, ධම්මාවිවයසම්බාදකීමියා, විරියසම්බාදකීමියා, පිතිසම්බාදකීමියා, පස්සදුෂීසම්බාදකීමියා, සම්ධිසම්බාදකීමියා, උපසක්වාසම්බාදකීමියා. ඉමෙ සත්‍ය ධම්මා හාලේතබා.

කතමේ සත්‍ය ධම්මා පරිණෙකුදායා? සත්‍ය විභූතුවයිනියා; සත්‍යතාවූසේ සත්‍ය නානාත්‍යකායා නානාත්‍යසක්ෂිතානා, සෞයාරාපි මත්‍යසා එකවෙත ව දෙවා එකවෙත ව විතිපාතිකා. අයා පයිමා විභූතුවයිනි

සත්‍යතාවූසේ සත්‍ය නානාත්‍යකායා එකත්‍යසක්ෂිතානා, සෞයාරාපි දෙවා, මුහුමාධිකා පයිමාහිනිත්තතා, අයා දුතියා විභූතුවයිනි.

සත්‍යතාවූසේ සත්‍ය නානාත්‍යකායා නානාත්‍යසක්ෂිතානා, සෞයාරාපි දෙවා ආහසුරා. අයා තතියා විභූතුවයිනි.

සත්‍යතාවූසේ සත්‍ය නානාත්‍යකායා එකත්‍යසක්ෂිතානා, සෞයාරාපි දෙවා, සුහකිත්තා. අයා විතුත්, විභූතුවයිනි.

සත්‍යතාවූසේ සත්‍ය සබඩයා රුපසක්ෂාතා. සමත්තිකාම -පෙ-අතාන්තා ආකාශයා'ත් ආකාශානක්ෂායත්තුපාගා. අයා පක්ෂමී විභූතුවයිනි.

මෙයේ මේ ගුත වූ කරා වූ තරා වූ අවිතරා වූ අනතාරා වූ මේ සැලෙක් ධර්මයෝ තාරාගතයන් වහන්සේ විසින් මොනොවට අවබෝධ කරන ලදා.

සපාධර්මයෝ

8. බහුපකාර ධර්ම සතෙක, හාවධිනවා ධර්ම සතෙක, පරිජේය ධර්ම සතෙක, ප්‍රහාතවා ධර්ම සතෙක, හාතාහාරිය ධර්ම සතෙක, විසෙසහාරිය ධර්ම සතෙක, දුෂ්ප්‍රතිච්‍රිතවා ධර්ම සතෙක, උත්පාදිතවා ධර්ම සතෙක, අහිජේය ධර්ම සතෙක, සාක්ෂාත්කර්තවා ධර්ම සතෙක.

බහුපකාර ධර්ම සත කවර යැ? ප්‍රදේධාධනය, ශිල්ධාධනය, හිරිධාධනය, සින්තප්පධනය, ප්‍රැති දිනය, ත්‍යාග දිනය, ප්‍රජා දිනය යන ආරය දින සත යැ. මේ බහුපකාර ධර්ම සත යැ.

හාවධිනවා ධර්ම සත කවර යැ? සත්සම්බාර්ක්විභාය. ධමල්විය සම්බාර්ක්විභාය, විරියසම්බාර්ක්විභාය, ප්‍රතිසම්බාර්ක්විභාය, පසසඳී-සම්බාර්ක්විභාය, සමාධිසම්බාර්ක්විභාය, උපක්ෂිසම්බාර්ක්විභාය යන සඡන සම්බාධ්‍යවිභායෝ යැ. මේ හාවධිනවා ධර්ම සත යැ.

පරිජේය ධර්ම සත කවර යැ? විජ්‍යනෘති සත යැ: ඇවැත්ති, මිනිස්පු ද ඇතැම දෙවියෝ ද ඇතැම විනිපාතිකයෝ ද දි කායනානාන්විය (කයින් වෙනස් බව) ඇති, සංඝනානාන්විය (ප්‍රතිසංඝා වශයෙන් උනුනට වෙනස් බව) ද ඇති සත්ව කෙනෙක් ඇත. මේ පළමු වන විජ්‍යනෘතිය යැ.

ඇවැත්ති, ලොවැ කළුපාරමහස්‍යයෙහි උපන් මූලිකායික දෙවියෝ යම් සේ ද එසේ වූ කාලයකන්විය ඇති ප්‍රතිසංඝා සංඝා එකන්විය ඇති (එක ම වර්ගයේ ප්‍රතිසංඝා වශයෙන් උපන්) සත් කෙනෙක් ඇත. මේ දෙවැනි විජ්‍යනෘතිය යැ.

ඇවැත්ති, ආහාරය දෙවියන් සේ වූ, කාලයකන්විය (කයින් එක් බඳු බව) ඇති, සංඝනානාන්විය (ප්‍රතිසංඝා සංඝාව ගෙ විවිධාව) ඇති සත් කෙනෙක් ඇත. මේ තෙවැනි විජ්‍යනෘතිය යැ.

ඇවැත්ති, අභ්‍යන්තරයෙහි දෙවියන් සේ වූ කාලයකන්විය (කයින් එක් බඳු බව) ඇති, ප්‍රතිසංඝාවේ ද එක්බඳ බව ඇති සත් කෙනෙක් ඇත. මේ සතරවන විජ්‍යනෘතිය යැ.

ඇවැත්ති, රුපසංඝා හැම ලෙසින් ඉක්මීමෙන්, ප්‍රතිසංඝා දුරු වැ යැමෙන්, නානාන්විසංඝා තොමෙනෙහි කිරීමෙන්, ආකාශප්‍රජාත්තිය අනත්ත යැ දි දක්, එහි සිත පිහිටුවා, ආකාශනාක්ෂායනනයට පැමිණි සත් කෙනෙක් ඇත. මේ පස්වැනි විජ්‍යනෘතිය යැ.

සන්නාවූපයෙකා සන්නා සබඩයෙකා ආකාශානක්මායත්තනා. සමත්තිකාමල අන්තරා විස්තුස්ථානත්ති විස්තුස්ථානක්මායත්තනුපගා. අය. ජටතා විස්තුස්ථානවිධිනි.

සන්නාවූපයෙකා සන්නා සබඩයෙකා විස්තුස්ථානක්මායත්තනා. සමත්තිකාමල නාස්ථි කිස්ස්විනි ආකික්මාවිස්තුස්ථායත්තනුපගා. අය. සන්නාම් විස්තුස්ථානවිධිනි. ඉමෙ සන්නා ධමමා පරිස්ථාපනයා.

කතමේ සන්නා ධමමා පහාතබඩා? සන්නානුසයයා: කාමරාගානුසයයා, පටිසානුසයයා, දිව්‍යානුසයයා, එච්චිව්‍යානුසයයා, මානානුසයයා, හවරාගානුසයයා, අවිජ්‍යානුසයයා. ඉමෙ සන්නා ධමමා පහාතබඩා.

කතමේ සන්නා ධමමා භානාහාරියා? සන්නා අසද්ධිමෙං: ඉධාවූපයෙකා හිත්තු අස්සදේදා, හොති, අතිරිකා, හොති, අනොන්තත්පරි හොති, අපෘසුනො, හොති, කුසිනො, හොති, මුවයිසකති හොති, දුරෝග්‍යස්ථා හොති. ඉමෙ සන්නා ධමමා භානාහාරියා.

කතමේ සන්නා ධමමා විසේසහාරියා? සන්නා සද්ධිමෙං: ඉධාවූපයෙකා හිත්තු සදෙධා හොති, හිරිම, හොති, බිත්තාපරි හොති, බුහුසුනො, හොති, ආරධ්‍යවිරියා, හොති, උපයිතිසති හොති, පක්‍රාදවා, හොති. ඉමෙ සන්නා ධමමා විසේසහාරියා.

කතමේ සන්නා ධමමා දුපුවිවිජකී? සන්නා සපුළුරිසධිමෙං: ඉධාවූපයෙකා හිත්තු ධමම්කුස්ස ව, හොති, ඇත්තුස්ස ව, අත්තුස්ස ව, මත්තුස්ස ව, කාලක්කුස්ස ව, එරිසක්කුස්ස ව, පුණුලක්කුස්ස ව. ඉමෙ සන්නා ධමමා දුපුවිවිජකී.

කතමේ සන්නා ධමමා උපභාද්‍යතබඩා? සන්නා සක්‍රියා: අනිවිවසක්‍රියා, අනාත්‍යසයක්‍රියා, අපුළුගසක්‍රියා, ආදිනාවසක්‍රියා, පහාරුසක්‍රියා, විරාගසක්‍රියා, නිරෝධසක්‍රියා. ඉමෙ සන්නා ධමමා උපභාද්‍යතබඩා. 8

අවැන්ති, හැම ලෙපින් ම අන්ත්ත වූ කයිලුග්සාටීමාකාස අරමුණ ඉක්මැ, විජානය අන්ත්ත යැයි බිජා විභා, විජ්‍යාලු ශ්‍රායන්තායට පැමිණි සහ කෙනෙක් ඇත. මේ සවැනි විජානයේනිය යැ.

අවැන්ති, හැම ලෙපින් ම විජ්‍යාලු ශ්‍රායන්තාය ඉක්මැ, ‘කිහිප් නැතු’ යි බවා, ආකිස්ට්ස්ජ්‍යයන්තායට පැමිණි සහ කෙනෙක් ඇත. මේ සත්විනි විජානයේනිය යැ. මේ පරිභේද ධර්ම සහ යැ.

ප්‍රාණාත්මක ධර්ම සහ කවර යැ? කාමරාගානුයය ය, ප්‍රතිසානුයය ය, දාල්ටොනුයය ය, විවිධිස්සානුයය ය, මානානුයය ය, හවරාගානුයය ය, අවිද්‍යානුයය ය යන අනුයය සහ යැ. මේ ප්‍රාණාත්මක ධර්ම සහ යැ.

භානාහාරික ධර්ම සහ කවර යැ? ඇවැන්ති, මෙහි මහලෝක් ප්‍රදිං නැත්තේ වෙයි ද, පවත ලඟා නැත්තේ වෙයි ද, පවත බිය නැත්තේ වෙයි ද, අල්ප්‍රාති වෙයි ද, කුඩික වෙයි ද, නැවුම් වූ සිං ඇත්තේ වෙයි ද, ප්‍රජා නැත්තේ වෙයි ද (ඩුමු කෙරෙනි වූ ඒ අප්‍රදිංඡ්‍යා) අක්‍රිබ්‍රම සහ යැ. මොසු භානාහාරික ධර්ම සහ යැ.

විශේෂභාගික ධර්ම සහ කවර යැ? සඳුර්ම සහ යැ: ඇවැන්ති, මෙහි මහණ තෙම ප්‍රදිං ඇත්තේ වෙයි, පවත ලඟා ඇත්තේ වෙයි, පවත බිය ඇත්තේ වෙයි, ගොහො ඇපු පිරි තැන් ඇත්තේ (බුෂ්ජාති) වෙයි, වැඩු විරිග ඇත්තේ වෙයි, එලුම් සිටි සිං ඇත්තේ වෙයි, ප්‍රජා ඇත්තේ වෙයි, ප්‍රජා ඇත්තේ වෙයි. මේ සඳුර්ම සහ යැ. මොසු විශේෂභාගික ධර්ම සහ යැ.

දුෂ්ප්‍රතිවිධා ධර්ම සහ කවර යැ? සත්සුරුණ ධර්ම සහ යැ: ඇවැන්ති, මෙහි මහණ ධර්මය දත්තේ ද වෙයි, අරථ දත්තේ ද වෙයි, තමා දත්තේ ද වෙයි, පමණ දත්තේ ද වෙයි, කල් දත්තේ ද වෙයි, පිරිස දත්තේ ද වෙයි, පුණුලත් දත්තේ ද වෙයි. මේ දුෂ්ප්‍රතිවිධා ධර්ම සහ යැ.

උත්පාදිතව්‍ය ධර්ම සහ කවර යැ? අනිත්‍යසංඛ්‍ය, අනාත්මසංඛ්‍ය, අප්‍රහසංඛ්‍ය, ආදීනාව සංඛ්‍ය, ප්‍රහාර සංඛ්‍ය, විරුග සංඛ්‍ය, නිරෝධ සංඛ්‍ය, යන යෘදා සහ යැ. මොසු උත්පාදිතව්‍ය ධර්ම සහ යැ.

කතමේ සත්‍ය ධමමා අතිශේෂුයා? සත්‍ය නිදුස්වන්නීනි: ඉධාවූසා, හිකුවූ සික්කාසමාදුනෙ තිබුණු හොති ආයතිකුවූ සික්කාසමාදුනෙ අවිගතපෙමෙ, ධමමනිසත්තියා තිබුණු හොති ආයතිකුවූ ධමමනිසත්තියා, අවිගතපෙමෙ, ඉව්‍යාචිනයේ තිබුණු හොති ආයතිකුවූ ඉව්‍යාචිනයේ අවිගතපෙමෙ, පටිසලුලාභා තිබුණු හොති ආයතිකුවූ පටිසලුලාභා අවිගතපෙමෙ, විරියාරමුහ තිබුණු හොති ආයතිකුවූ විරියාරමුහ අවිගතපෙමෙ, සතිනෙපකෙකු තිබුණු හොති ආයතිකුවූ සතිනෙපකෙකු අවිගතපෙමෙ, දියිඩිපරේවිවෙබ තිබුණු හොති ආයතිකුවූ දියිඩිපරේවිවෙබ අවිගතපෙමෙ. ඉමේ සත්‍ය ධමමා, අතිශේෂුයා.

කතමේ සත්‍ය ධමමා, සවික්කාතබඩා? සත්‍ය බේණාස්වබලානි: ඉධාවූසා, බේණාස්වස්ස හිකුවූනෙ අනිව්‍යතේ, සබඩ සබාරා යථාඛුතා සමම්පෘක්‍යාය පුද්ධියා, හොත්ති, යම්පාවූසා, බේණාස්වස්ස හිකුවූනෙ, අනිව්‍යතේ, සබඩ සබාරා යථාඛුතා. සමම්පෘක්‍යාය පුද්ධියා හොත්ති, ඉදම්පි බේණාස්වස්ස හිකුවූනෙ, බලා හොති, යං බලා ආගම බේණාස්වේ, හිකුවූ ආසවානා. බයා පටිරානානි 'බේණා මේ ආසවා'නි.

පුන ව පරං ආවූසා, බේණාස්වස්ස හිකුවූනෙ, අඩකාරකාසුපම, කාම, යථාඛුතා. සමම්පෘක්‍යාය පුද්ධියා, හොත්ති. යම්පාවූසා -පෙ- 'බේණා මේ ආසවා'නි.

පුන ව පරං ආවූසා, බේණාස්වස්ස හිකුවූනෙ, විවෙක නින්නා වින්නා. හොති විවෙකපෙශා. විවෙකප්‍රභාරං. විවෙකවස්. තෙක්කිමාහිරත. ව්‍යන්තිභාත. සබඩා, ආසවියානියෙහි ධමමති. යම්පාවූසා -පෙ- 'බේණා මේ ආසවා'නි.

පුන ව පරං ආවූසා බේණාස්වස්ස හිකුවූනෙ වන්නාරෝ, සත්‍යාපනීතා හාවිතා, හොත්ති පුහාවිතා. යම්පාවූසා -පෙ- 'බේණා මේ ආසවා'නි.

පුන ව පරං ආවූසා, බේණාස්වස්ස හිකුවූනෙ, පක්ෂීන්සීයානි හාවිතානි හොත්ති පුහාවිතානි. යම්පාවූසා -පෙ- 'බේණා මේ ආසවා'නි.

අහිජේය ධරම සත කවර යැ? නිරදය වස්තු සත යැ: ඇවැන්නි, මෙහි මහණ තෙම ශික්ෂණ සමාද්‍යායයෙහි දැඩි කුමැත්තේ, මත්තෙහි ද ධරම නියාත්තියෙහි තො පහ වූ ප්‍රෝමය ඇත්තේ වෙයි, ඉවහාවිනායයෙහි දැඩි කුමැත්තේ, මත්තෙහි ද ඉවහාවිනායයෙහි තො පහ වූ ප්‍රෝමය ඇත්තේ වෙයි, ප්‍රතිසංලුයනයෙහි (ඡකලා වැ හිඳීමෙහි) දැඩි කුමැත්තේ, මත්තෙහි ද ප්‍රතිසංලුයනයෙහි තො පහ වූ ප්‍රෝමය ඇත්තේ වෙයි. කායික වෙවතයික විරිය පිරිමෙහි දැඩි කුමැත්තේ, මත්තෙහි විරිය පිරිමෙහි පහ තොවූ ප්‍රෝමය ඇත්තේ වෙයි. සිහියෙහින් සාමාන්‍යවිත ප්‍රජායෙහින් දැඩි කුමැත්තේ මත්තෙහි ද සිහියෙහින් සාමාන්‍යවිත ප්‍රජායෙහින් තොපහ වූ ප්‍රෝමය ඇත්තේ වෙයි. අභ්‍යන්තරි ප්‍රතිවේදයෙහි (මාගිදිනායෙහි) දැඩි කුමැත්තේ, මත්තෙහි ද අභ්‍යන්තරි ප්‍රතිවේදයෙහි පහ තොවූ ප්‍රෝමය ඇත්තේ වෙයි. මේ අහිජේය බැං සත යැ.

සාක්ෂාත්කාච්ඡාවෙහි ධරම සත කවර යැ? ක්ෂීණාපුව බල සත යැ: ඇවැන්නි, මෙහි ක්ෂීණාපුව (රහන්) හික්ෂුවූ විසින් පියලු සංස්කාරයෝ අතිතා වශයෙන් සම්බන්ධයෙන් තත්ත්ව පරිදි මොනොවට දක්නා ලද්දූ වෙත්. යම් බලයක් නිසා රහන් මහණ ‘මගේ ආපුවයෝ නටහ’ යි ආපුවයන් ගේ වින්ෂය පිළින කෙරෙයි ද මේ ද රහන් මහණවූගේ බලයෙක් වෙයි.

තව ද අනෙකක් ඇත. ඇවැන්නි, රහන් මහණවූ විසින් කාමයෝ ගිනි අහුරු විලුක් බදු හ දේ සම්බන්ධයෙන් මොනොවට දක්නා ලද්දූ වෙත්. ඇවැන්නි, යම් බලයක් නිසා ‘මගේ ආපුවයෝ නටහ’ දේ ... පිළින කෙරෙයි ද, මේත් රහන් මහණවූගේ බලයෙක් වෙයි.

තව ද අනෙකකක. ඇවැන්නි, රහන් මහණවූ ගේ දින විවේකයට (නිවනට) නාමුණේ, විවේකයට තත්ත්වයේ, විවේකයට බර වූයේ, විවේකයෙහි (නිවනෙහි) පිහිටියේ නෙශකාම්‍යයෙහි (නිවනෙහි) ඇලුණේ, ආපුවයනට කරුණු වූ දැයින් (මෙනුමක සංස්කාර කෙරෙන්) හැම සැටියෙන් ම ඉවත් වූයේ වෙයි. ඇවැන්නි, යම් බලයක් නිසා ‘මගේ ආපුවයෝ නටහ’ යි ... පිළින කෙරෙයි ද, මේත් රහන් මහණවූ ගේ බලයෙක් වෙයි.

තව ද අනෙකක. ඇවැන්නි, රහන් මහණවූ විසින් සතර සතිපත්‍යානයෝ හාවිත වෙත්, මොනොවට විභා ලද්දූ වෙත්. ඇවැන්නි, යම් බලයක් නිසා ‘මගේ ආපුවයෝ නටහ’ යි ... පිළින කෙරෙයි ද, මේත් රහන් මහණවූ ගේ බලයෙක් වෙයි.

තව ද අනෙකක. ඇවැන්නි, රහන් මහණවූ විසින් පාව ඉංශ්‍යයෝ හාවිත වෙත්, මොනොවට විභා ලද්දූ වෙත්. ඇවැන්නි, යම් බලයක් නිසා, ‘මගේ ආපුවයෝ නටහ’ යි ... පිළින කෙරෙයි ද මේත් රහන් මහණවූගේ බලයෙක් වෙයි.

පුන ව පරං ආච්‍රිතයා බේණාසට්ටිස් හික්කුනො සන්න බෙඛ්‍රැක්කිතා හාවිතා ගොනත් පුහාවිතා. යම්පාච්‍රිසේ, -පේ- 'බේණා මේ ආසට්ට්‍රත්ති.

පුන ව පරං ආච්‍රිතයා බේණාසට්ටිස් හික්කුනො අරියෝ අවික්කිකො මගෙනා හාවිතා ගොනත් පුහාවිතා. යම්පාච්‍රිසා බේණාසට්ටිස් හික්කුනො අරියෝ අවික්කිකො මගෙනා හාවිතා ගොනත් පුහාවිතා. ඉදම්පූ වේණාසට්ටිස් හික්කුනො බලං ගොන්, ය. බලං ආගම බේණාසට්ටි, හික්කු ආසට්ට්‍රතා. බය. පටිජානාත් 'බේණා මේ ආසට්ට්‍රත්ති,

ඉමම සන්න ධෙමමා සට්ටීකාන්තබා.

ඉත්ති මේ සන්නත් ධෙමමා ඩුත්, ත්‍රිත්‍රා, තර්, අවිතර්, අනාස්ථාර්, සමමා, තර්ගතෙනා අභිසම්බුද්ධා.

අවය ධෙමමා

9. අවය ධෙමමා බහුකාරා -පේ- අවය ධෙමමා සට්ටීකාන්තබා.

කතමේ අවය ධෙමමා බහුකාරා? අවය හෙතු අවය පවතියා ආදිමුහම-විරිසිකාය පස්සුකාය අපහවේලදුඩාය පවේලාභාය පවේලදුඩාය හියෙනාභාවාය වෙළුලුය හාවනාය පාරිපුරියා සට්ටීකාන්තත්වා.

ඉඩාච්‍රිතයා, හික්කු සන්නාර. වා උපත්‍රිකාය විහරන් අස්සුකාර. වා, ගරුව්‍යානීය. සමුහමවාරි, යස්සිස් ත්‍රිත්‍රා හිරෝන්තාපර. පවුවාපරිසින. ගොන්, පෙමස්ස් ගාරලේ, ව. අය. පයමේ, හෙතු, පයමේ, පවතියා, ආදිමුහම-විරිසිකාය පස්සුකාය අපහවේලදුඩාය පවේලාභාය පවේලදුඩාය හියෙනාභාවාය වෙළුලුය හාවනාය පාරිපුරියා සට්ටීකාන්තත්වා.

ත. ගො පන සන්නාර. උපත්‍රිකාය විහරන් අස්සුකාර. වා ගරුව්‍යානීය. සමුහමවාරි. යස්සිස් ත්‍රිත්‍රා හිරෝන්තාපර. පවුවාපරිසින. ගොන් පෙම. ව ගාරලේ, ව, ගො කාලනා කාල්. උපසටක්කීන්, පරිපුවිතන් පරිපස්සන් ඉදා හමනා කරේ? ඉමස්ස කො, අස්සා, ත්? තස්ස තේ ආයස්සන්නා අවිවට. ගෙව විවරන්ත් අනුත්‍රානීකතක්ෂී උත්‍තානීකරෙ නාත් අනෙක්කීතෙපු ව කක්ඩායානීයෙපු ධෙමෙපු කක්ඩා පටිවිනාදෙන්ත්. අය. දුත්‍රියා හෙතු දුන්යා පවතියා ආදිමුහමවිරිසිකාය පස්සුකාය අපහවේලදුඩාය පවේලාභාය පටිවේලදුඩාය හියෙනාභාවාය වෙළුලුය හාවනාය පාරිපුරියා සට්ටීකාන්තත්වා.

තව ද අනෙකක. ඇවැන්නි, රහත් මහණු විසින් සඡ්‍රත බොධ්‍යග-
යෝ හාවිත වෙත්, මොනාවට විඩා ලද්දු වෙත්. ඇවැන්නි, යම් බලයක්
නිසා ... 'මගේ ආසුවයෝ තටත' දි පිළින කෙරෙයි ද, මේ ද රහත්
මහණුගේ එක් බලයක් වෙයි.

තව ද අනෙකක. ඇවැන්නි, රහත් මහණු විසින් අරි අවැහි මහ
හාවිත වෙයි, මොනාවට විඩා ලද්දේ වෙයි. යම් බලයක් නිසා රහත්
මහණ 'මගේ ආසුවයෝ තටත' දි ආසුවක්ෂයය (රහත් බව) පිළින
කෙරෙයි ද, මේ ද රහත් මහණුගේ බලයක් වෙයි.

මම සාක්ෂාත්කාත්වීවා ධර්ම සත යැ.

මෙසේ තුන (සත්‍ය) වූ තරුව වූ හෙතුවූ ඇවිතට වූ අනාන්ත වූ සැන්ත-
වේක් ධර්මයෝ තරුගතයන් වහන්සේ විසින් මොනාවට විශිෂ්ටඥනයන්
දත්තා ලදු.

අහ්ව ධර්මයෝ

9. බහුපකාර ධර්ම අවෙක, ... සාක්ෂාත්කාත්වීවා ධර්ම අවෙක.

බහුපකාර ධර්ම අව කවර යැ? අව දෙනොක් හෙතුළු අව දෙනොක්
ප්‍රත්‍යයයෝ තොලත් ආදිඛ්මවර්යක ප්‍රජාව ගේ (මාර්ග බ්‍රහ්මවර්යාවට
හෙවත් අරි අවැහි මහට පුළුවාගයෙහි වූ තරුණ ඔමට විදිකිනා ප්‍රජාව ගේ)
ලැබීම පිශිස ද, ලත් එකී ප්‍රජාවගේ වැඩිම පිශිස, මහත් බව පිශිස, හාවනා-
යන් පරිපූණී වනු පිශිස පවතින්. කවර අව දෙනොක් ද යත්:

ඇවැන්නි, මහත් මහණ තෙම, යමක්ෂු කෙරෙහි ඔහුගේ ද්‍රුඩි හිරිමතප්
එලැඹි සිටියේ වේ ද, ප්‍රමයක් ගෞරවයන් එලැඹි සිටියේ වේ ද, එසේ වූ
භාස්ථාන් වහන්සේ හෝ ඉරු තන්ති වූ එක්තරා සඩරම සරුවක්ෂු හෝ
ඇපුරු කොට වෙසෙයි. මේ පළමු හේතුව, මේ පළමු ප්‍රත්‍යයය
තොලත් ආදි බ්‍රහ්මවර්යක ප්‍රජාවගේ ලැබීම පිශිසන් ලත් එකී ප්‍රජාවගේ
වැඩිම පිශිසන් මහත් බව පිශිසන් හාවනායන් පරිපූණී වනු පිශිසන් පවතී.

මහණ දක්වම, යමක්ෂු කෙරෙහි ඔහුගේ හිරිමතප් එලැඹි සිටියේ වේ ද,
ප්‍රමයක් ගෞරවයන් එලැඹි සිටියාහු වෙන් ද, එසේ වූ භාස්ථාන් වහන්සේ
හෝ ඉරු තන්ති වූ එක්තරා සඩරම සරුවක්ෂු හෝ ඇපුරු කොට වෙසෙයි,
කළින්කල ඔවුන් කරා එලැඹි, 'වහන්ස, මෙය කෙසේ ද? මහත් අරුන් කිමි
ද' දි පුනපුනා විවාරයි, පුනපුනා ප්‍රශ්න කෙරෙයි. ඒ ආසුජ්මන්ගු ඔහුට හෙළි
තො වූ දැ හෙළි කෙරෙන්, අප්‍රකට දැ ප්‍රකට කෙරෙන්, තොයක් ඇපුරු
සැකයට කරුණු වූ දහම් සැක දුරෙලත්. මේ හේතුව, මේ ප්‍රත්‍යයය වනාහි
තො ලත් ආදි බ්‍රහ්මවර්යක ප්‍රජාව ලබනු පිශිස ද ලත් එකී ප්‍රජාව වැඩිනු
පිශිස මහත්වනු පිශිස, හාවනායන් පරිපූණී වනු පිශිස ද පවතී.

තං ගො පත බෙමා සූත්‍රා ද්‍රුගෙන ව්‍යුපකාශන සම්පාදන්ති කායුවූ-
පන්‍යාශන ව විශකව්‍යුපකාශන ව. අය.. තතියා හෙතු තතියා පවතෙයා
ආදිමුහම්වරිධිකායපක්ෂය අපහටලදියාය පටිලාභාය පටිලදියාය හියෝ-
හාවාය වෙපුලලාය හාවනාය පාරිපුරියා සංවත්තන්.

පුන ව පරා ආච්චේ හිකුව සිලවා හොති, පාතිමාසකීය-වරස-විනෝ-
විහරන් ආච්චාරගොවරසම්බන්ධා, අනුමතකුපු විජේපු හයදස්සාවේ,
සමාදය සික්කින් සික්කිපදදුපු. අය.. වතුනෝ, පවතෙයා ආදිමුහම්
වරිධිකාය පක්ෂය අපහටලදියාය පටිලාභාය පටිලදියාය හියෝහාවාය
වෙපුලලාය හාවනාය පාරිපුරියා සංවත්තන්.

පුන ව පරා ආච්චේ හිකුව බෙඟුපූත්‍රාන්තා හොති පුත්‍රයන්-
විහරන් ආච්චාරගොවරසම්බන්ධා මපේකි කලාභාණා පරිමයාසාන-
කලාභාණා සාන්ස්‍රා සඛ්‍යක්ෂානා මකවලපරිපු ඕනෑම.. පරිපුදිය.. මුහම්වරිය,
අතිවිදන්ති, නාරාරුපා'සක ධම්මා බෙඟුපූත්‍රා හොත්ති ධතා වවසා පරිවිතා
මතාසානුපෙක්තිතා දිවියා පුහුවටටිදියා. අය.. පක්කීමා හෙතු පක්කීමා,
පවතෙයා අ දිමුහම්වරිධිකාය පක්ෂය අපහටලදියාය පටිලාභාය පටිලදියාය
හියෝහාවාය වෙපුලලාය හාවනාය පාරිපුරියා සංවත්තන්.

පුන ව පරා අච්චේ හිකුව ආරධ්ඝවිරියා විහරන් ආකෘත්‍රානා-
ධිමානා.. පහාභාය කුසලානා.. ධම්මානා.. උපසම්බූදය එමව්-
දලාපරක්කමා අනික්කන්තාපූරා කුසලේපු ධම්මේපු. අය.. ජලටකා හෙතු
ජලටකා පවතෙයා ආදිමුහම්වරිධිකාය පක්ෂය අපහටලදියාය පටිලාභාය
පටිලදියාය හියෝහාවාය වෙපුලලාය හාවනාය පාරිපුරියා සංවත්තන්.

පුන ව පරා ආච්චේ, හිකුව සතිමා, හොති පරාමතන සති-
නොපෙක්කනා සමන්‍යාගත්තා විරකතාපි විරහාසිතාපි සරිතා, අනුසක්තිතා,
අය.. සත්‍යමා හෙතු සත්‍යමා පවතෙයා ආදිමුහම්වරිධිකාය පක්ෂය
අපහටලදියාය පටිලාභාය පටිලදියාය හියෝහාවාය වෙපුලලාය හාවනාය
පාරිපුරියා සංවත්තන්.

එ ධර්මය අසා කායවිවෙකයෙන් ද විත්තාවිවෙකයෙන් ද යන විවෙක දෙකින් එය සම්පාදනාය කෙරෙයි. මේ තුන්වැනි හෙතුව තුන්වැනි ප්‍රත්‍යායය නොලත් ආදිමුහ්මටර්යක ප්‍රජාව ලබනු පිණිස, ලද්දූ වැඩිනු පිණිස, මහත් වනු පිණිස, භාවනායෙන් පරිපූජී වනු පිණිස පවතී.

තව ද අනෙකක. ඇවැත්ති, මහත තෙමේ ප්‍රාතිමොක්ෂ සංවර්ධනයෙන් හැඳුරුණේ, ආචාරගොවර සම්පන්න වූයේ, සවල්පමාත්‍ර ද වරදෙහි බිය දැනා පූජු වූයේ, සිල්වත් වෙයි. සමාද්‍යාකාට ගෙන ශික්ෂාපදයන්හි හික්මෙයි. මේ සතරවන හෙතුව, සතරවන ප්‍රත්‍යායය නොලත් ආදිමුහ්මටර්යක ප්‍රජාව ලබනු පිණිස, ලද්දූ වැඩිනු පිණිස මහත් වනු පිණිස භාවනායෙන් පරිපූජී වනු පිණිස පවතී.

තව ද අනෙකක. ඇවැත්ති, මහත තෙමේ බෙහුගැන (බොහෝ ඇසු පිරි තැන් ඇත්තේ) වෙයි, ගුත්තයි (ඇසු දී සිතු දරන්නේ) වෙයි, ග්‍රැන්සන්තිවය (ඇසු දී සිතු රස් කොට ගෙන සිටිනුයේ) වෙයි, ආදිකාල්‍යාණ වූ මධ්‍ය කාල්‍යාණ වූ පර්යවසාන කාල්‍යාණ වූ, අර්ථ සහිත වූ ව්‍යාජන සහිත වූ යම් ධර්ම කෙනෙක් භැං ලෙසින් පරිපූජී වූ පිරිසිදු මුහ්මටර්යාව ප්‍රකාශ කෙරෙන් ද, එසේ වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ යොදින් අසන ලද්දූ ද සිතින් දරන ලද්දූ ද ව්‍යනායෙන් පූරුදු කරන ලද්දූ ද සිතින් යලි යලි බලන ලද්දූ ද දාම්ටියෙන් (ප්‍රජායෙන්) මොනොවට පිළිවිදුනා ලද්දූ ද වෙත්. මේ පස්වැනි හෙතුව, පස්වැනි ප්‍රත්‍යායය නොලත් ආදිමුහ්මටර්යක ප්‍රජාව ලබනු පිණිස ද ලද්දූ වැඩිනු පිණිස මහත් වනු පිණිස භාවනායෙන් පරිපූජී වනු පිණිස ද පවතී.

තව ද අනෙකක. ඇවැත්ති, මහත තෙමේ අකුසල් දහමුන් බැහුරි කරනු පිණිස, කුසල් දහම් සැපයනු පිණිස ගක්ති ඇත්තේ දැඩි විරෝධ ඇත්තේ කුසල් දහමි තො බහා තැක් බුර (විරෝධ) ඇත්තේ කරන ලද විරෝධ ඇත්තේ වෙශයි. සවිති හෙතුව, සවිති ප්‍රත්‍යායය නො ලත් ආදිමුහ්මටර්යක ප්‍රජාව ලබනු පිණිස, ලද්දූ වැඩිනු පිණිස, මහත් වනු පිණිස, භාවනායෙන් පරිපූජී වනු පිණිස ද පවතී.

තව ද අනෙකක. ඇවැත්ති, මහත තෙමේ උතුම සිඛ තුවකින් සමන්විත වූයේ, බොහෝ කළකට පෙර කළ දී ද බොහෝ කළකට පෙර ක් දී ද සිතිකරන්නේ අනුස්මරණය කරන්නේ සිඛ ඇත්තේ වෙයි. මේ සත්වැනි හෙතුව, සත්වැනි ප්‍රත්‍යායය නොලත් ආදිමුහ්මටර්යක ප්‍රජාව ලබනු පිණිස, ලද්දූ වැඩිනු පිණිස, මහත් වනු පිණිස, භාවනායෙන් පරිපූජී වනු පිණිස පවතී.

පුන ව පරං ආච්‍රිතයෙන් සින්වූ පක්‍රියාදානාස්‍යෙන් උදෙස්බේගානුපැසි විහරන් ඉති රුප, ඉති රුපසක සමුද්‍යෝ, ඉති රුපසක අනුෂ්‍යමො, ඉති වෙදනා ඉති වෙදනාය සමුද්‍යෝ, ඉති වෙදනාය අනුෂ්‍යමො, ඉති සක්‍රියාරාත්‍ය ඉති සමුද්‍යෝ, ඉති සක්‍රියාරාත්‍ය අනුෂ්‍යමො, ඉති සක්‍රියාරාත්‍ය ඉති විස්‍යුනුණ. ඉති විස්‍යුනුණසක සමුද්‍යෝ, ඉති විස්‍යුනුණසක අනුෂ්‍යමො, ඉති විස්‍යුනුණසක අවධිමෙ, ගෙතු අවධිමෙ, පවතියා අදිමුහමවරියිකාය පක්‍රියාය අපට්-ලදාය පටිලාභාය පටිලදාය හියෝභාවාය වෙපුලුය හාවනාය පාරිපුරියා සංවත්තනි. ඉමෙ අවධි ධෙමා බෙහුකාරා.

කතමේ අවය ධෙමා, හාවත්තබඩා? අරියා අවධිවිකිකා, මගෙකා

සෙයන්දීදී: සම්මාදීවයි, සම්මාස්-කපෝ, සම්මාවාවා, සම්මාකම්මනා, සම්මාදාලීවා, සම්මාවායාමා, සම්මාසනි සම්මාසමාධි. ඉමෙ අවධිධිමා, හාවත්තබඩා.

කතමේ අවය ධෙමා, පරිජ්‍යායෝ? අවධි ලෙළාකධිමා: ලාභා ව, අලාභා ව, අයෙකා ව, යෙකා ව, නිජු ව, පස්-සා ව, පුත්. ව, දුක්-ව. ඉමෙ අවධි ධෙමා, පරිජ්‍යායෝ.

කතමේ අවය ධෙමා, පහාතබඩා? අවධිලිව්‍යනා: මිව්‍යාදීවයි, මිව්‍යාස-කපෝ, මිව්‍යාවාවා, මිව්‍යාකම්මනා, මිව්‍යාදාලීවා, මිව්‍යාවායාමා, මිව්‍යාසනි, මිව්‍යාසමාධි. ඉමෙ අවධි ධෙමා පහාතබඩා.

කතමේ අවය ධෙමා, හානාජායියා? අවධි කුපිතවභූති: ඉඩාච්‍රිතයෙනා සින්වූනා කමම. කාත්‍රබඩ් ගෙතාති. තසක එව්. ගෙතාති: කමම. ගෙ, මෙ කාත්‍රබඩ්. හට්සසනි, කමම. ගෙ පන මෙ කරෝනනසක කායෝ කිලමිසසනි, හනුහා. නිපර්ජාලි'ති. ගෙ නිපර්ජනි, න විරිය. ආරහති අප්‍රතිකසක පත්තනියා, අනාධිගතසක අධිගමාය, අස්‍යාමිකතසක සැවිකිරියාය. ඉද් පය්ම. කුපිතවභූති.

තව ද අනෙකෙක. ඇවැත්ති, මහණ තෙමේ ‘රුපය මෙසේ යැ, රුපය හටගන්නා හෙතුව මෙසේ යැ, රුපය නැඩී යුම මෙසේ යැ, වේදනාව මෙසේ යැ, වේදනාව හටගන්නා හෙතුව මෙසේ යැ, වේදනාව නැඩී යුම මෙසේ යැ, සංඝව මෙසේ යැ, සංඝව උපදනා හෙතුව මෙසේ ය, සංඝව නැඩී යුම මෙසේ යැ, සංස්කාරයෝ මෙසේ ය, සංස්කාරයන් උපදනා හෙතුව මෙසේ යැ, සංස්කාරයන් නැඩී යුම මෙසේ යැ, විජ්‍යනය මෙසේ යැ, උපදනා හෙතු මෙසේ යැ, විජ්‍යනය නැඩී යුම මෙසේ යැ දී උපදනාස්කන්ධ පසසහි ඉපැත්මන් නැස්මන් අතුව බලනුපුළු ව වෙසයි. මේ අවවැති හෙතුව අවවැති ප්‍රත්‍යය තොලන් ආදිතුහ්මවරයක ප්‍රජාව ලබනු පිණිස, ලද්දූ වැඩිනු පිණිස, මහන් වනු පිණිස, හාවනායෙන් පරිපූජී වනු පිණිස පවතී. මේ බහුපකාර ධර්ම අව යැ.

හාවයිකව්‍ය ධර්ම අව කවර යැ? ආරය අෂ්ට්‍රාචිඥික මාර්ගය යැ. එය මෙසේ යැ: සම්ඟ අෂ්ට්‍රාය, සම්ඛක් සඩිකල්පය, සම්ඟ විවනය, සම්ඛක් කරමාන්තය, සම්ඟාලීවය, සම්ඟ්ව්‍යායාමය, සම්ඛක්ස්මභ්‍යිය, සම්ඛක්සමාධිය යන අව යැ. මේ හාවයිකව්‍ය ධර්ම අව යැ.

පරිජේය ධර්ම අව කවර යැ? ලාභය ද අලාභය ද අයගස ද යගස ද නින්දව ද ප්‍රකාශව ද සුව ද දුකා ද යන අවලෝදහම යැ. මේ පරිමඳය (පිරිසිදා දතා සුතු) ධර්ම අව යැ.

ප්‍රහාතව්‍ය ධර්ම අව කවර යැ? මිරූභාෂ්ථිය, මිරූභාසඩිකල්පය, මිරූභාවවනය, මිරූභකරමාන්තය, මිරූභාලීවය, මිරූභාව්‍යායාමය, මිරූභාෂ්මභ්‍යිනිය, මිරූභාසමාධිය යන මිරූභාව අව යැ. මේ ප්‍රහාතව්‍ය ධර්ම අව යැ.

හානාභාජික ධර්ම අව කවර යැ? කුඩිද්‍රිස්තු අව යැ: ඇවැත්ති, මෙහි මහණක්සු විසින් (කුමහන්) කටයුත්තක් කළ පුතු වෙයි. ‘මා විසින් කටයුත්තක් කළ පුතු වන්නේ ය. ඒ කටයුත්ත කරන මගේ කය වෙහෙසෙන්නේ ය. ඒ බැවින් දත් මම සැතපෙම්දී ඔහුට මෙසේ පිත් වෙයි. ගේ වැදගහයි. තොපැලිජි (ධ්‍යානාදියකට) පැමිණිමට, තොලන් ධ්‍යානාදියක් ලබනුවට, සාක්ෂාත් තො කළ (ධරමයක්) සාක්ෂාත් කරනුවට විරය තො කෙරෙයි. මේ පළමු වන කුඩිද්‍රිස්තුව යැ.

පුන ව පරං ආච්‍රිතෝ හික්වූනා කමම් කතා හොති. තස්ස එව් හොති: අහා බො කමම් අකාසිං, කමම් බො පන මේ කරෝනතස්ස කායෝ කිලනෙනා, හනුහා නිපර්ජාමි'ති. සො නිපර්ජනි, නා විරියං ආරහත් -පෙ- ඉදා දුතියං කුසිතවනු.

පුන ව පරං ආච්‍රිතෝ හික්වූනා මගෙනා ගනනාබා හොති, තස්ස එව් හොති: මගෙනා බො මේ ගනනාබා භවිස්සනි, මගෙනා බො පන මේ ගව්තනතස්ස කායෝ කිලමිස්සනි, හනුහා නිපර්ජාමි'ති. සො නිපර්ජනි, නා විරියං ආරහත්, -පෙ- ඉදා තතියං කුසිතවනු.

පුන ව පරං ආච්‍රිතෝ හික්වූනා මගෙනා ගත්තා හොති. තස්ස එව් හොති: අහා බො මගෙනා අගමාසිං, මගෙනා බො පන මේ ගව්තනතස්ස කායෝ කිලනෙනා, හනුහා නිපර්ජාමි'ති සො නිපර්ජනි, නා විරියං ආරහත් -පෙ- ඉදා වතුන් කුසිතවනු.

පුන ව පරං ආච්‍රිතෝ හික්වූ ගාමං වා නිගමං වා පිණ්ඩාය වරනෙනා නා ලහති එළඹස්ස වා පණීතස්ස වා හොරනතස්ස යාවදන්වා පාරිපුරිං. තස්ස එව් හොති: “අහා බො ගාමං වා නිගමං වා පිණ්ඩාය වරනෙනා නාලන්දං එළඹස්ස වා පණීතස්ස වා හොරනතස්ස යාවදන්වා පාරිපුරිං, තස්ස මේ කායෝ කිලනෙනා අකමම් සැකුණු, හනුහා නිපර්ජාමි'ති. -පෙ- ඉදා පස්ස්වම් කුසිතවනු.

පුන ව පරං ආච්‍රිතෝ හික්වූ ගාමං වා නිගමං වා පිණ්ඩාය වරනෙනා ලහති එළඹස්ස වා පණීතස්ස වා හොරනතස්ස යාවදන්වා පාරිපුරිං. තස්ස එව් හොති අහා බො ගාමං වා නිගමං වා පිණ්ඩාය වරනෙනා අලන්දං එළඹස්ස වා පණීතස්ස වා හොරනතස්ස යාවදන්වා පාරිපුරිං. තස්ස ,මේ කායෝ ගරුණෙනා අකමම්සැකුණු මාසාවේත් මෙයුදු. හනුහා නිපර්ජාමි'ති. සො නිපර්ජනි -පෙ- ඉදා ජටධං කුසිතවනු.

පුන ව පරං ආච්‍රිතෝ හික්වූනා උපනෙනා හොති අපරමතකකේ: ආබාධී, තස්ස එව් හොති: උපනෙනා බො මේ අයං අපරමතකකේ: ආබාධී, අභි කපෝ නිපර්ජීතුං, හනුහා නිපර්ජාමි'ති සො නිපර්ජනි -පෙ- ඉදා සත්තමං කුසිතවනු.

පුන ව පරං ආච්‍රිතෝ හික්වූ ගිලුනා වූවිතිනා හොති, අවිරවුවිතිනා ගෙලකුණු, තස්ස එව් හොති: ‘අහා බො ගිලුනා වූවිතිනා, අවිරවුවිතිනා ගෙලකුණු, තස්ස මේ කායෝ දුබලෙ අකමම්සැකුණු, අභි කපෝ පනිර්ජීතුං, හනුහා නිපර්ජාමි'ති සො නිපර්ජනි, -පෙ- ඉදා අවක්මං කුසිතවනු. ඉමෙ අවක ධමා හානාගියා.

තව ද අනෙකුකා. ඇවැත්ති, මහණක්පු විසින් (කුදා මහත්) කට-පුත්තේක් කරන ලදායේ වෙයි. ‘මම වනාහි කටපුත්තක් කෙලෙම්, කරමය (ප් කටපුත්ත) කරන මගේ කය වෙහෙසුණේ ය. එබැවින් මම වැදහෙම්’යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැදහෙයි, ... විරය නො කෙරෙයි. මේ දෙවෙනි කුඩා වස්තුව යැ.

තව ද අනෙකුකා. ඇවැත්ති, මහණක්පු විසින් මහ යෑ යුතු වෙයි. ‘මා, විසින් මහ යෑ යුතු වන්නේ ය, මහ යන මගේ කය වෙහෙසෙන්නේ ය, එබැවින් දැන් වැදහෙම්’යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැදහෙයි. ... විරය නො කෙරෙයි. මේ තෙවෙනි කුඩා වස්තුව යැ.

තව ද අනෙකුකා. ඇවැත්ති, මහණක්පු විසින් මහ යන ලදායේ වෙයි. ‘මම මහ ගියෙම් මහ යන මගේ කය වෙහෙයියා. එබැවින් දැන් වැදහෙම්’යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැදහෙයි. ... විරය නො කෙරෙයි. මේ සතර වැනි කුඩා වස්තුව යැ.

තව ද අනෙකුකා. ඇවැත්ති, මහණ තෙම ගමු, හේ නියමගමු පිඩු පිණිස හැඳිරෙනුයේ කැමැති තාක් රුක්ෂ හේ ප්‍රභිත බොජුනක් කුස පුරා නො ලබයි. ‘මම ගමු, හේ නියමගමු පිඩු පිණිස හැඳිරෙනුයෙම් කුස පුරා රුක්ෂ හේ ප්‍රභිත බොජුනක් නො ලදීම්. ඒ මගේ කය ක්ලාන්ත යැ, අකර්මණ්‍ය යැ. එබැවින් මම දැන් වැදහෙම්’යි ඔහුට මෙසේ සිතෙක් වෙයි ... මේ පස් වන කුඩා වස්තුව යැ.

තව ද අනෙකුකා. ඇවැත්ති, මහණ තෙම ගමු, හේ නියමගමු පිඩු පිණිස හැඳිරෙනුයේ, කැමැති තාක් රුක්ෂ හේ ප්‍රභිත වූ කුසපුරා අහරක් ලබයි. ‘මම ගමු හේ නියමගමු පිඩු පිණිස හැඳිරෙනුයෙම්, රුක්ෂ හේ ප්‍රභිත අහරක් කැමැති තාක් කුස පුරා ලදීම්. ඒ මගේ කය බර යැ, අකර්මණ්‍ය යැ, දියෙන් පෙහෙසු මු බෙදා යැ. එබැවින් දැන් මම වැදහෙම්’යි ඔහුට මෙසේ සිතෙක් වෙයි ... හේ වැදහෙයි. මේ සවන කුඩා වස්තුව යැ.

තව ද අනෙකුකා. ඇවැත්ති, මහණකුට ස්වල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ වෙයි. ‘මට මේ අල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ වෙයි. වැදහෙක්නට සුදුසු බව ඇත. එබැවින් මම වැදහෙම්’යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැද හෙයි... මේ සත් වැනි කුඩාවස්තුව යැ.

තව ද අනෙකුකා. ඇවැත්ති, මහණ තෙමේ ශිලන් බැවින් නැගී සිටියේ, ශිලන් බැවින් නැගීසිටි නොබේ කල් ඇත්තේ වෙයි. ඔහුට ‘මම වනාහි ශිලන්බැවින් නැගීසිටියෙම්, ශිලන්බැවින් නැගීසිටි නොබේ කල් ඇතියෙම් වෙමි. ඒ මගේ කය දුබල ය, අකම්කාර්ය, වැද හේනට සුදුසු බව ඇත. එබැවින් මම වැදහෙම්’යි මෙසේ සිතෙක් වෙයි. හේ වැද හෙයි... මේ අවවන කුඩා වස්තුව යැ. මේ හානාගික බෑම් ඇට යැ.

කතමේ අවධ ධමමා විසෙසහාගියා? අවධ ආරම්භවන්නේනි: ඉඩා-වූයෝ, හිකුවුනා කමමා කාතබඩා. හොති තස්ස එව්. හොති: ‘කමමා බො මේ කාතබඩා. හට්සස්ති, කමමා. බො පන මේ කරෝනෙනා නා සුකරා බුද්ධිනා. සාසනා. මනාසි කාතු, හන්දහා විරිය. ආරහාම් අප්පන්තස්ස පතනියා අනැයිතතස්ස අධිගමාය අසල්කතතස්ස ස්විජකිරියායා’නි. සො විරිය. ආරහති අප්පන්තස්ස පතනියා අනැයිතතස්ස අධිගමාය අසල්කතතස්ස ස්විජකිරියාය. ඉදා පයිම්. ආරම්භවන්නේ.

පුන ව පර් ආච්චේසා හිකුවුනා කමමා කනා. හොති, තස්ස එව්. හොති: ‘අහා. බො කමමා ආකාසිං, කමමා බො පනාහා කරෝනෙනා නාසක්වා. බුද්ධිනා. සාසනා. මනාසිකාතු, හන්දහා විරිය. ආරහාම්. -පෙ- ඉදා දුනිය. ආරම්භවන්නේ.

පුන ව පර් ආච්චේසා හිකුවුනා මගෙනා ගන්නබේඛා හොති. තස්ස එව්. හොති: ‘මගෙනා, බො මේ ගන්නබේඛා හට්සස්ති, මගෙනා. බො පන මේ ගව්පනෙනා නා සුකරා බුද්ධිනා. සාසනා. මනාසිකාතු, හන්දහා විරිය. ආරහාම් -පෙ- ඉදා තතිය. ආරම්භවන්නේ.

පුන ව පර් ආච්චේසා හිකුවු ගාමං වා නිගමං වා පිණ්ඩාය වරෙනෙනා නා ලහති එබස්ස වා පණිතස්ස වා හොජනස්ස යාවදන්ව. පාරිපුරිං. තස්ස එව්. හොති: ‘අහා. බො ගාමං වා නිගමං වා පිණ්ඩාය වරෙනෙනා නාලන්දා එබස්ස වා පණිතස්ස වා හොජනස්ස යාවදන්ව. පාරිපුරිං, තස්ස මේ කායා ලපුංකා කමම්ඡස්සු හන්දහා විරිය. ආරහාම්’ -පෙ- ඉදා පසුවම්. ආරම්භවන්නේ.

පුන ව පර් ආච්චේසා හිකුවු ගාමං වා නිගමං වා පිණ්ඩාය වරෙනෙනා නා ලහති එබස්ස වා පණිතස්ස වා හොජනස්ස යාවදන්ව. පාරිපුරිං. තස්ස එව්. හොති: ‘අහා. බො ගාමං වා නිගමං වා පිණ්ඩාය වරෙනෙනා නාලන්දා එබස්ස වා පණිතස්ස වා හොජනස්ස යාවදන්ව. පාරිපුරිං, තස්ස මේ කායා ලපුංකා කමම්ඡස්සු හන්දහා විරිය. ආරහාම්’ -පෙ- ඉදා පසුවම්. ආරම්භවන්නේ.

විශෙෂභාගික ධර්ම අට කවර යැ? ආරම්භ වස්තු (වියාශීයට කරුණු) අට යැ. ඇවැත්ති, මහජක්සු විසින් කටයුත්තෙක් කළ යුතු වෙයි. “මා විසින් වූ කළේ කටයුත්තෙක් කළ යුතු වන්නේ ය. කටයුත්තක් කරන මා විසින් බුදුරජ්‍යන්ගේ සපුන මෙනෙහි කරන්නට නො හැකික. එහෙයින් මම නොපැමිණි දියානාදියට පැමිණෙනුවට, නොලත් දියානාදිය ලබනුවට, පසක් නොකළ දියානාදිය පසක් කරනුවට වැර විඩ්මියි තිපුට මෙසේ සිතෙක් වෙයි. එහේ නොපැමිණි දියානාදියට පැමිණෙනුවට, නොලත් දියානාදිය ලබනුවට, පසක් නොකළ දියානාදිය පසක් කරනුවට වැර විඩි. මේ පළමුවින ආරම්භවස්තුව යැ.

තව ද අනෙකුක, ඇවැත්ති, මහජක්සු විසින් කටයුත්තෙක් කරන ලද්දේ වෙයි. ‘මම වූ කළේ කටයුත්තක් කොළඹ්. මම කටයුත්ත කරනුයෙම්, බුදුරජ්‍යන් ගේ සය්න මෙනෙහි කරන්නට නො හැකි විමි. එහෙයින් මම නොපැමිණි දියානාදියට පැමිණිමට, නොලත් දියානාදිය ලැබීමට, පසක් නොකළ දියානාදිය පසක් කිරීමට වැර විඩ්මියි තිපුට මෙසේ සිතෙක් වෙයි. එහේ නොපැමිණි දියානාදියට පැමිණිමට, නොලත් දියානාදිය ලැබීමට, පසක් නොකළ දියානාදිය පසක් කිරීමට වැර විඩි. මේ දෙවනි ආරම්භවස්තුව යැ.

තව ද අනෙකුක. ඇවැත්ති, මහජක්සු විසින් මහෙක් යැ යුතු වෙයි. ඔහුට මෙසේ සිතක් වෙයි: මා විසින් මහෙක් යැ යුතු වෙයි. මග යන මා විසින් බුදුරජ්‍යන් ගේ සය්න මෙනෙහි කරන්නට පහසු නො වේ. එබැවින් මම ...වැර විඩි... මේ තෙවෙනි ආරම්භවස්තුව යැ.

තව ද අනෙකුක. ඇවැත්ති, මහජක්සු විසින් මහෙක් යන ලදුයේ වෙයි. ඔහුට මෙසේ සිතක් වෙයි: ‘මම වූ කළේ මහක් ගියෙම්. මග යන මම බුදුරජ්‍යන්ගේ සය්න මෙනෙහි කරන්නට පහසු නො වේ. එහෙයින් මම වැර විඩි. මේ සතර වන ආරම්භවස්තුව යැ.

තව ද අනෙකුක, ඇවැත්ති, මහජක් ගමෙක හෝ නියම් ගමෙක හෝ පිඩු පිණිස සරනුයේ, රුක්ෂවූ හෝ ප්‍රාණිත වූ හෝ බොජ්‍යන් සැහෙන පමණ, කුස පිරෙන පමණ නො ලබයි. ඔහුට මෙසේ සිතක් වෙයි. ‘මම වූ කළේ ගමු හෝ නියම් ගමු පිඩු පිණිස සරනුයෙම්, රුක්ෂවූ හෝ ප්‍රාණිත වූ හෝ බොජ්‍යන් සැහෙන පමණ, කුස පිරෙන පමණ නො ලදීමි. එමගේ කය හැල්ල යැ. කරමණා යැ. එබැවින් මම වැර විඩ්මියි වැර විඩි. මේ පස වන ආරම්භවස්තුව යැ.

පුන ව පර් ආච්චේසා හිතුවූ ගාම් වා නිගම් වා පිණිය වර්තනා උහන් එබැසු වා පණීතසු වා භෞතනසු යාවදන්. පාරිපුරිං. තසු එව්. හොත් ‘අහා බො ගාම් වා නිගම් වා පිණිය වර්තනා අලන් එබැසු වා පණීතසු වා භෞතනසු යාවදන්. පාරිපුරිං, තසු මේ කාරෝ බලවා කම්මෙසුකු, හනුහා විරියා ආරහාම්’ –පෙ- ඉදා ජටධියා ආරම්භවනු.

පුන ව පර් ආච්චේසා හිතුවූනා උපනෙකා හොත් අප්පමතකෙකා ආබාධා, තසු එව්. හොත් ‘උපනෙනා බො මේ අයා අප්පමතකෙකා ආබාධා, යානා බො පනෙන් විජ්‍යත් යා මේ ආබාධා පවත්තියා, හනුහා විරියා ආරහාම්’ –පෙ- ඉදා සත්‍යම් ආරම්භවනු.

පුන ව පර් ආච්චේසා හිතුවූ ගිලානා වුවයිනො භොත් අවිරවුයිනො, ගෙලසුකු, තසු එව්. හොත් ‘අහා බො ගිලානා වුවයිනො අවිරවුයිනො, ගෙලසුකු, යානා බො පනෙන් විජ්‍යත්, යා මේ ආබාධා, පමුද- වතෙකියා, හනුහා විරියා ආරහාම් අප්පතකසු පතනියා අනාධිගතසු අධිගමාය අසව්‍යකතසු සව්‍යකිරියායා’ත්. සේ විරියා ආරහත් අප්පතසු පතනියා අනාධිගතසු අධිගමාය අසව්‍යකතසු සව්‍යකිරියායාත්. ඉදා අව්‍යම් ආරම්භවනු.

ඉමෙ අවධි ධම්මා විසේසහායියා.

කතමේ අවධි ධම්මා යුප්පවිරුද්ධා? අවක් අක්කිණා අසමයා ඕනුමවරි- යවාසාය. ඉධාච්චේසා තථාගත්තා ව ලොකේ උපනෙනා හොත් අරහා සම්මාසමුද්‍රධා, ධම්මා ව දෙපියත් ඔපසමිකා, පරිනිඛානිකා, සම්බාධගාමී යුගතප්‍රවේදිත්තා, අයකුත් පුශ්‍රලා නිරයා උපනෙනා හොත්, අයා පය්මා අක්කිණා අසමයා ඕනුමවරියවාසාය.

පුන ව පර් ආච්චේසා තථාගත්තා ව ලොකේ උපනෙනා හොත් අරහා සම්මාසමුද්‍රධා, ධම්මා ව දෙපියත් ඔපසමිකා, පරිනිඛානිකා, සම්බාධගාමී යුගතප්‍රවේදිත්තා, අයකුත් පුශ්‍රලා තිරණ්‍යානයාත්. උපනෙනා හොත්. අයා යුතියා අක්කිණා අසමයා ඕනුමවරියවාසාය.

තවද අනෙකෙක. ඇවැත්ති, මහජනක් ගමෙක හෝ නියම් ගමෙක හෝ පිළු පිණිස සරනුයේ, රුක්ෂ වූ හෝ ප්‍රභිත වූ හෝ බොජුන් සැහෙන පමණ, කුස පිරෙන පමණ ලබයි. ඔහුට 'මම වූ කලි ගමැ හෝ නියම් ගමැ හෝ පිළු පිණිස සරනුයේම්, රුක්ෂ වූ හෝ ප්‍රභිත වූ හෝ බොජුන් සැහෙන පමණ, කුස පිරෙන පමණ ලදිමි. ඒ මගේ පිරුර ගක්තිමත් යැ, කර්මණා යැ. එබැවින් මම වැර වඩම්දී ... වැර වඩයි. මේ සවන ආරම්භවන්තුව යැ.

තවද අනෙකෙක. ඇවැත්ති, මහජනක් අල්පමාත්‍ර ආඛාධයෙක් උපන්නේ වෙයි. ඔහුට 'මට මේ අල්පමාත්‍ර ආඛාධයෙක් උපන්නේ' ම වෙයි. මගේ ආඛාධය වැඩින්නේය යන යමෙක් ඇද්ද, මේ කරුණ විද්‍යමාන යැ. එබැවින් මම වැර වඩම්දී ... වැර වඩයි. මේ සත්වන ආරම්භක වස්තුව යැ.

තවද අනෙකෙක. ඇවැත්ති, මහජනක් ශිලන් බැවින් නැඟී සිටියේ, ශිලන් බැවින් නැඟී සිටි තොබේ කල් ඇත්තේ වෙයි. ඔහුට 'මම වූ කලි ශිලන් බැවින් නැඟී සිටියෙම්, ශිලන් බැවින් නැඟී සිටි තොබේ කල් ඇත්තේම වෙමි. මගේ මේ ආඛාධය වටාලා නැඟී එත්තේ ය යන යමෙක් ඇද්ද, මේ කරුණ විද්‍යමාන යැ. එබැවින් මම තොපැමිණි ධ්‍යාතාදියට පැමිණෙන්නට, තොලන් ධ්‍යාතාදිය ලබන්නට, පසක් තොකළ ධ්‍යාතාදිය පසක් කරන්නට වැර වඩම්දී මෙසේ සිතෙක් වෙයි. මේ තොපැමිණි ධ්‍යාතාදියට පැමිණෙන්නට, තොලන් ධ්‍යාතාදිය ලබන්නට, පසක් තොකළ ධ්‍යාතාදිය පසක් කරන්නට වැර වඩයි. මේ අවවන ආරම්භවන්තුව යැ.

මොපු විශාලාගික ධර්ම අව යැ.

දුපුනිවිධා ධර්ම අව කවර යැ? මූහුමවයීවාසයට (මාරුගුණම-වයසාව වැඩිමට) තොහැකි කාලවූ අක්ෂණ අවෙක: ඇවැත්ති, මෙහි අර්හන් වූ සම්බුද්ධ මුද්‍රාවූ තරාගතියන් වහන්සේ ලොවැ උපන්සේක් වෙති, කෙලෙස් සංයිදුවන, කෙලෙස් පිරිනිවන ගෙන දෙන, මාධිඳන-ප්‍රතිවේදයට යන, පුගතියන් වහන්සේ විභින් ප්‍රකාශිත ධර්මය ද දෙසනු ලැබේයි. එහෙත් මේ පුද්ගල තෙම නිරයට පැමිණියේ වෙයි. මේ මූහුමවයීවාසයට අසමය වූ පළමු වන අක්ෂණය යැ.

තවද අනෙකෙක. ඇවැත්ති, අර්හන් වූ සම්බුද්ධ වූ තරාගතියන් වහන්සේ ලොවැ උපන්සේක් වෙති. කෙලෙස් සංයිදුවන, කෙලෙස් පිරිනිවන ගෙන දෙන, මාධිඳන ප්‍රතිවේදයට යන, පුගතියන් වහන්සේ විභින් ප්‍රකාශිත දීමිය ද දෙසනු ලැබේයි. එහෙත් මේ පුද්ගල තෙමේ තිරියේනයානියට (අත්පත්ති වශයෙන්) පැමිණියේ වෙයි. මේ මූහුමවයීවාසයට අසමය වූ දෙවනි අක්ෂණය යැ.

පුන ව පර් ආච්චේ -පෙ- පෙන්නිවිසයා උපජනකා හොති අයා කන්මෝ අක්බලේ, අසමයා මූහුවරියවාසාය.

පුන ව පර් ආච්චේ -පෙ- දිසාජුකා දෙවනිකායා උපජනකා හොති. අයා වතුන්, අක්බලේ, අසමයා මූහුවරියවාසාය.

පුන ව පර් ආච්චේ -පෙ- පෙන්නිමෙසු ජනපදෙසු පවතාරාතේ, හොති මිලසෙසු අවිස්කෘතාරු යත් නත්තේ ගත් සින්තුනා හිකුවින්නා උපාසකානා උරාමිකානා. අයා පක්වීමේ, අක්බලේ, අසමයා මූහුවරියවාසාය.

පුන ව පර් ආච්චේ -පෙ- අයක් පුණෙලා, මර්කිමෙසු ජනපදෙසු පවතාරාතේ, හොති. සො ව හොති මිව්‍යාදිසිභා විපරිතදස්සනා, 'නත්තේ දිනකා', නත්තේ දිවයා, නත්තේ පුත්‍ර, නත්තේ සුකටදුකකටානා කමතානා එලා විපාතකා, නත්තේ අයා ලෙළාතකා, නත්තේ පරෝ, ලෙළාතකා, නත්තේ එළාතා, නත්තේ පිතා, නත්තේ සතා, ඔපපාත්‍යිකා, නත්තේ ලෙළාතකා සම්ඛුතුස්මලේ සම්ඛුතා සමතාපටිපත්තා යෙ ඉමක්ව ලෙළාතා පරක්ව ලෙළාතා සයා ඇසිඹුකු සව්‍යකන්, පවත්දහින් අයා ජට්ටු අක්බලේ අසමයා මූහුවරියවාසාය.

පුන ව පර් ආච්චේ -පෙ- අයක් පුණෙලා, මර්කිමෙසු ජනපද-දෙසු පවතාරාතේ හොති, සො ව හොති දුහාස්කු රලේ, එළුම්ගෙ, න පටිබලා පුහාසිනුදුඩාසිනානා අත්තමස්කුතු. අයා සත්‍යමා අක්බලේ අසමයා මූහුවරියවාසාය.

පුන ව පර් ආච්චේ ධමමා, ව න දෙයියනි -පෙ- අයක් පුණෙලා, මර්කිමෙසු ජනපදෙසු පවතාරාතේ සොති, සො ව හොති පස්කුවා අජලේ, අනෙකුලුම්ගෙ, පටිබලා පුහාසිනුදුඩාසිනානා අත්තමස්කුතු. අයා අවයිමා අක්බලේ අසමයා මූහුවරියවාසාය. අයා අවයිමා අක්බලේ අසමයා මූහුවරියවාසාය

ශ්‍රීම අවයිමා දුරපටිවිජකී.

කතම අවයි ධමමා, උපාදනකි? අවයිමාපුරිස්ථිතකා: අප්‍රව්‍යස්සායා ධමමා නායා ධමමා මතිව්‍යස්ස.

තව ද අනෙකුක. ඇවැත්ති පොතලාකයට (උත්පත්ති වශයෙන්) පැමිණයේ වෙයි. මේ මුහුම්වයීවාසයට අසමය වූ තෙවෙනි අක්ෂණය යු.

තව ද අනෙකුක. ඇවැත්ති, ... දිරසායුජක දේව නිකායයකට (උත්පත්ති වශයෙන්) පැමිණයේ වෙයි. මේ මුහුම්වරයාවාසයට අසමය වූ සතර වන අක්ෂණය යු.

තව ද අනෙකුක. ඇවැත්ති, ... මහජුන් ගේ මෙහෙන් ගේ උවසුවන් ගේ උවැයියන් ගේ හැඳිරිමක් තැනි, පට එන් තොදන්නා ජනයා ආති, ප්‍රත්‍යන්ත මලෙවිජ ජනපද අතුරෙන් එකෙක උපන්නේ වෙයි. මේ මුහුම්වයීවාසයට අසමය වූ පස්වන අක්ෂණය යු.

තව ද අනෙකුක. ඇවැත්ති, ... මේ පුහුල් තෙමේ ද මධ්‍යම ජනපද අතුරෙන් එකෙක උපන්නේ වෙයි. හේ ද 'ද්‍රෝන් දැයෙහි පල තැත, යාගයෙහි මහදන්හි පල තැත. පුරුෂයෙහි පල තැත. කුසලාකුසල ක්‍රමියන් ගේ එල විඛාක තැත, මේ ලොවි තැත, පරලොවි තැත, මවට කළ සත්කාරයෙහි පල තැත, පියාට කළ සත්කාරයෙහි පල තැත, උපරාඩුක (කම්ට වූ පරිදි මැරි උපදාන) සත්වයේ තැත, මේ ලොවි ද පර ලොවි ද වෙශෙයින් දනා, පසක් කොට පවසනා, තොවැයිදී මහින් ගිය, තොවැයිදී මහ පිළිපන් මහඟ බුමුණු කෙනෙක් ලොවී තැතැ'යි පෙරෙණු දාජටි ආති, මිසදිවුවෙක් වෙයි. මේ මුහුම්වරයාවාසයට අසමය වූ සවන අක්ෂණය යු.

තව ද අනෙකුක. ඇවැත්ති, ... මේ පුහුල් තෙමේ ද මැදුම් දාවි-වෙශ උපන්නේ වෙයි. හේ ද තුවනු තැනි, ජඩ වූ කෙළතොලු වූ, මොනොවට කී ද තපුරු කොට කී ද ව්‍යවහාරන්ගේ අරි දැනගන්නට ප්‍රතිබල තො වෙයි. මේ මුහුම්වයීවාසයට අසමය වූ සත්වන අක්ෂණය යු.

තව ද අනෙකුක. ඇවැත්ති ... ධ්‍යමිය ද තො දෙසනු ලැබේයි. මේ පුහුල් තෙමේ ද මැදුම් දාවිහි උපන්නේ වෙයි. හේ තෙමේ තුවනු ඇත්තේ, ජඩ තොවුයේ, කෙළතොලු තොවුයේ, මොනොවට කී ද තපුරු කොට කී ද ව්‍යවහාරන්ගේ ගේ අරි දැනගන්නට සමඟී වෙයි. මේ මුහුම්වයී-වාසයට අසමය වූ අව වන අක්ෂණය යු.

මේ යුත්ප්‍රතිවිධා ධර්ම අව යු.

උස්පාදයිනවා ධර්ම අව කවර යු? මහාපුරුෂ විතරක අව යු ගම් ධර්මය අල්පෙවිජයාට යු, මේ ධර්මය මහෙවිජයාට තො වේ.

සනුවේස්සායා ධමෙමා නායා ධමෙමා අසනුවේස්සා.

පවිච්චත්ස්සායා ධමෙමා නායා ධමෙමා සම්භාරාමස්සා.

ආරධ්‍යවිරියස්සායා ධමෙමා නායා ධමෙමා කුසීන්ස්සා.

ලපටේනසන්ස්සායා ධමෙමා නායා ධමෙමා මුවේස්සන්ස්සා.

සමාජීත්ස්සායා ධමෙමා නායා ධමෙමා පසමාජීත්ස්සා.

පණුනුවතො අයා ධමෙමා නායා ධමෙමා දුප්පණුනුස්සා.

නිපාපක්‍රීස්සායා ධමෙමා නායා ධමෙමා පපක්‍රාරාමස්සා, නිපාපක්‍රීරත්තො අයා ධමෙමා නායා ධමෙමා පපක්‍රීරත්තො'ත්.

ඉමෙ අවය ධමෙමා උප්පාදෙන්බා

කතමේ අවය ධමෙමා අහිජේනුයා? අවය අහිජායතනාත් අරකිතනා රුපසනුනුදී එකා බහිද්ධා රුපාත් පසස්ත් පරිතනාත් සුවණුදුබඩ-ණෙණුත්, තාත් අහිඡායා ජානාම් පසසාමිත් එව්. සනුනුදී භෞත්. ඉදා පයම් අහිජායතනා.

අරකිතනා අරුපසනුනුදී එකා බහිද්ධා රුපාත් පසස්ත් අප්පමාණාත් සුවණුදුබඩ-ණෙණුත්, තාත් අහිඡායා ජානාම් පසසාමිත් එව්. සනුනුදී භෞත්. ඉදා දුතියා අහිගායතනා.

අරකිතනා අරුපසනුනුදී එකා බහිද්ධා රුපාත් පසස්ත් පරිතනාත් සුවණුදුබඩ-ණෙණුත්, තාත් අහිඡායා ජානාම් පසසාමිත් එව්. සනුනුදී භෞත්. ඉදා තැනියා අහිගායතනා.

අරකිතනා අරුපසනුනුදී එකා බහිද්ධා රුපාත් පසස්ත් අප්පමාණාත් සුවණුදුබඩ-ණෙණුත් තාත් අහිඡායා ජානාම් පසසාමිත් එව්. සනුනුදී භෞත්. ඉදා වතුන්ත් අහිගායතනා.

අරකිතනා අරුපසනුනුදී එකා බහිද්ධා රුපාත් පසස්ත් නිලාත් නිලවණාත් නිලනිදස්සනාත් නිලනිභාසාත් සෙයාලාපි නාම උමෙපුප්පා නිල නිලවණා නිලනිදස්සනා නිලනිභාසා, සෙයාලාවා වාපන තා වත්ත්. බාරාණසෙයාකා උහතොහාගවීමවයා නිල නිලවණා නිලනිදස්සනා නිලනිභාසා, එව්මව්. අරකිතනා අරුපසනුනුදී එකා බහිද්ධා රුපාත් පසස්ත් නිලාත් නිලවණාත් නිලනිදස්සනාත් තාත් අහිඡායා ජානාම් පසසාමිත් එව්. සනුනුදී භෞත්. ඉදා පක්‍රීම් අහිගායතනා.

මෙ ධර්මය සන්තුෂ්ටයාට (ලද දැකින් සතුවූ වන්නාට) යැ, මෙ ධර්මය අසන්තුෂ්ටයාට නො වේ.

මෙ ධල්ය ප්‍රවීරික්තයාට යැ, මෙ ධල්ය ගණසඩිකාහි කෙළුගසඩිකාහි ඇලුණුව නො වේ.

මෙ ධල්ය කළ වියාරමු ඇත්තාහට ය, මෙ ධල්ය කුහිදායාට නො වේ.

මෙ ධල්ය එලුඩී සිටි සිහි ඇත්තාහට ය, මෙ ධල්ය නාවුවා වූ සිහි ඇත්තුව නො වේ.

මෙ ධල්ය එකහ සිතුත්තාහට යැ, මෙ ධල්ය නොඑකහ සිතුත්තුව නො වේ.

මෙ ධල්ය ක්ලීස්වකතා ප්‍රඥාව ඇත්තාට ය, මෙ ධල්ය ක්ලීස්වකතා ප්‍රඥාව නැත්තුව නො වේ.

මෙ ධල්ය මානාදී ප්‍රපණ්ඩ්ව නැත්තුව ය, මෙ ධල්ය ප්‍රපණ්ඩ්වයන් ආරාම සොට ඇත්තාහට නො වේ.

මෙ ධල්ය ප්‍රපණ්ඩ්වයන්හි ඇලුම් නැත්තාහට ය, මෙ ධල්ය ප්‍රපණ්ඩ්වයන්හි ඇලුම් ඇත්තියාහට නො වේ.

මෙ උත්පාදිතවා ධල් අට යැ.

අනිජේය ධර්ම අට කවර යැ? අනිහායතන අට යැ: එකක් අධ්‍යාත්ම රුපයෙහි පරිකම් වශයෙන් රුපසංඛා ඇත්තේ, පිටත්හි සූචිත් තෝරු දුරව්‍යෙහි තෝරු පරිත්‍රාලම්බන වූ ප්‍රතිඵාග නිමිති දකී. ඒ නිමිති මැඩ, ‘දිනිමි’ සි ‘දකිමි’ සි මෙසේ සංඛා ඇත්තේ වෙයි. මෙ පළමු වන අනිහායතනය යැ.

එකක් අධ්‍යාත්මයෙහි රුපසංඛා ඇත්තේ, පිටත්හි අප්‍රමාණ වූ සූචිත් තෝරු දුරව්‍යෙහි වූ පරිත්‍රාලම්බන වූ පරිකර්ම නිමිති ද ප්‍රතිඵාග නිමිති ද දකී. ඒ අරමුණ මැඩ, ‘දිනිමි’ සි ‘දකිමි’ සි මෙසේ සංඛා ඇත්තේ වෙයි. මෙ දෙවෙනි අනිහායතනය යැ.

එකක් අධ්‍යාත්ම අරමුණකි පරිකර්ම සංඛා නැත්තේ, පිටත්හි වූ අප්‍රමාණ සූචිත් දුරව්‍යෙහි රුපයන් දකී. ඒ රුප අඩ්ඩ්වා ‘දිනිමි’ සි ‘දකිමි’ සි මෙසේ සංඛා ඇත්තේ වෙයි. මෙ සතරවන අනිහායතනය යැ.

එකක් අධ්‍යාත්ම අරමුණකි රුපසංඛා නැත්තේ, පිටත්හි වූ අප්‍රමාණ සූචිත් දුරව්‍යෙහි රුපයන් දකී. ඒ රුප අඩ්ඩ්වා ‘දිනිමි’ සි ‘දකිමි’ සි මෙසේ සංඛා ඇත්තේ වෙයි. මෙ සතරවන අනිහායතනය යැ.

එකක් අධ්‍යාත්ම රුපයෙහි පරිකර්ම සංඛා නැත්තේ, නිල් වූ, නිල් වන් වූ, නිල් දකුම් ඇති, නිල් පැහැනි, බාහිරයෙහි වූ රුප දකී. නිල් වූ නිල්වන් වූ, නිල් දකුම් ඇති, නිල් පැහැනි දියමෙරලිය මලෙක් යමෙසේ වේද, නිල් වූ, නිල්වන් වූ, නිල් දකුම් ඇති, නිල්පැහැනි දේ පිට ම මට සිලිට් වූ කසිවතෙක් යමෙසේ වේද, එසේ ම නිල් වූ, නිල්වන් වූ, නිල් දකුම් ඇති, නිල්පැහැනි, බාහිර කසිවාලම්බන රුපයන් අධ්‍යාත්ම රුපයෙහි පරිකර්මසංඛා නැත්තේ දකී. ඒ රුප අඩ්ඩ්වා ‘දිනිමි’ සි ‘දකිමි’ සි මෙසේ සංඛා ඇත්තේ වෙයි. මෙ පස වන අනිහායතනය යැ.

අරකිතනා අරුපසඳුන්දී එකො බහිදි, රුපානි පසුකි පිතැනි පිතව ගෙණානි පිතනිදසුනානි පිතනිභාසානි .සෙයාරාපි නාම කැණිකාර-පුත්‍ර තිත් පිතව ගෙණා පිතනිදසුනා පිතනිභාසා, සෙයාරා වා පන තා වන්. බාරාණසෙයාකා උහතො හාගවීමටයි. පිත් පිතව ගෙණා පිතනිදසුනා පිතනිභාසා. එව්‍යේල්වී. අරකිතනා අරුපසඳුන්දී එකො බහිදි රුපානි පසුකි. පිතානි පිතව ගෙණානි පිතනිදසුනානි පිතනිභා-සානි, තානි අහිඟායා ජාතාම් පසුක්මින් එව්. සඳුන්දී හොත්. ඉදා ජටයි. අහිභායතනා.

අරකිතනා අරුපසඳුන්දී එකො බහිදි රුපානි පසුකි ලොහිතකානි ලොහිතකව ගෙණානි ලොහිතකනිදසුනානි ලොහිතකනිභාසානි - සෙයාරාපි නාම බකුල්වකපුත්‍ර. ලොහිතක. ලොහිතකව ගෙණා ලොහිතකනිදසුනා ලොහිතකනිභාසා. සෙයාරා වා පන තා වන්. බාරාණසෙයාකා උහතොහාගවීමටයි. ලොහිතක. ලොහිතකව ගෙණා ලොහිතකනිදසුනා ලොහිතකනිභාසා, එව්‍යේල්වී. අරකිතනා අරුපසඳුන්දී එකො බහිදි රුපානි පසුකි ලොහිතකානි ලොහිතකව ගෙණානි ලොහිතකනිදසුනානි ලොහිතකනිභාසානි, තානි අහිඟායා ජාතාම් පසුක්මින් එව්. සඳුන්දී හොත්. ඉදා සත්‍යම්. අහිභායතනා,

අරකිතනා අරුපසඳුන්දී එකො බහිදි රුපානි පසුකි ඔද්‍යතානි ඔද්‍යත-ව ගෙණානි ඔද්‍යතනිදසුනානි ඔද්‍යතනිභාසානි.-සෙයාරාපි නාම ඔසයි තාරකා ඔද්‍යතා ඔද්‍යතව ගෙණා ඔද්‍යතනිදසුනා ඔද්‍යතනිභාසා, සෙයාරා වා පන තා වන්. බාරාණසෙයාකා උහතොහාගවීමටයි. ඔද්‍යත. ඔද්‍යතව ගෙණා ඔද්‍යතනිදසුනා ඔද්‍යතනිභාසා. එව්‍යේල්වී. අරකිතනා අරුපසඳුන්දී එකො බහිදි රුප නි පසුකි ඔද්‍යතානි ඔද්‍යතව ගෙණානි ඔද්‍යතනිදසුනානි ඔද්‍යතනිභාසානි, තානි අහිඟායා ජාතාම් පසුක්මින් එව්. සඳුන්දී හොත්. ඉදා අටයම්. අහිභායතනා.

ඉමේ අටය ධම්මා අහිකෙනුයා.

කනමේ අටය ධම්මා, සුවේකාතකී? අටය විමොක්බා: රුපී රුපානි පසුකි. අයා පය්මා විමොක්බා.

අරකිතනා අරුපසඳුන්දී එකො බහිදි රුපානි පසුකි, අයා දුනියා විමොක්බා.

පුහුනෙතව අධිව්‍යතො හොත් අයා තතියා විමොක්බා.

එකෙක් අධ්‍යාත්ම රුපයෙහි පරිකර්ම සංඛ නැත්තේ, රත්වන් වූ, රත්වන් දැකුම් ඇති, රත්පැහැති බාහිර වූ පිතවරණ රුප දකී. රත්වන් වූ රත්වන් දැකුම් ඇති, රත් පැහැති, බාහිරවූ පිතවණ වූ කිණිකිරී මලෙක් යම්බදු වේද, දද පිට මට සිලුට්ටිවූ, රත්වන් වූ, රත්වන් දැකුම් ඇති, රත් පැහැති, පිතවණ කසිවතෙක් සේ යම්බදු වේද, එසේ ම අධ්‍යාත්මයෙහි රුපසංඛ නැති එකෙක් රත්වන් වූ, රත්වන් දැකුම් ඇති, රත් පැහැති, බාහිර පිතකසිණ රුපයන් දකී. ඔවුන් මැඩ, ‘දතිම්’යි, ‘දකිම්’යි මෙසේ සංඛ ඇත්තේ වෙයි. මේ සවා අණිහායතනය යැ.

එකෙක් අධ්‍යාත්ම රුපයෙහි රුපසංඛ නැත්තේ, රතු වූ, රත්වන් වූ, රත්වන් දැකුම් ඇති, රත්පැහැති බාහිර රුපයන් දකී. රතු වූ, රත්වන් වූ, රත්වන් දැකුම් ඇති රත් පැහැ වූ බදුවද මලෙක් යමෙසේ වේද, දෙපසැ මට සිලුට්ටිවූ, රතු වූ, රත්වන් වූ, රත්වන් දැකුම් ඇති, රත්පැහැ වූ බාහිර රුපයන්, අධ්‍යාත්ම රුපයෙහි රුපසංඛ නැති එකෙක් දකී. ඔවුන් මැඩ, ‘දතිම්’යි, ‘දකිම්’යි මෙසේ සංඛ ඇත්තේ වෙයි. මේ සත්වන අණිහායතනය යැ.

එකෙක් අධ්‍යාත්ම රුපයෙහි රුපසංඛ නැත්තේ, සුදු වූ, සුදුවන් වූ, සුදුවන් දැකුම් ඇති, සුදු පැහැති බාහිර රුපාලම්බනයන් දකී. සුදු වූ, සුදු-වන් දැකුම් ඇති, සුදුප හැති, ඔහු තාරකාව යමෙසේ වේද, එසේ ම සුදු වූ සුදුවන් වූ, සුදුවන් දැකුම් ඇති, සුදුපැහැති කසි වතෙක් යමෙසේ වේද, එසේ ම එකෙක් අධ්‍යාත්මයෙහි රුපසංඛ නැත්තේ සුදු වූ, සුදුවන් වූ, සුදු දැකුම් ඇති, සුදු පැහැ වූ, බාහිර කසිණ රුපයන් දකී. ඔවුන් මැඩ, ‘දතිම්’යි, ‘දකිම්’යි මෙසේ සංඛ ඇත්තේ වෙයි. මේ අවවන අණිහායතනය යැ.

මේ අණිජෝය ධර්ම අව යැ.

යාක්ෂාත් කක්ෂා ධම් අට කවර යැ? විමොක්ෂ අට යැ: රුපධ්‍යාන ඇත්තේ, නීලකසිණරුපාදී රුරයන් දියාන ඇයින් දකී. මේ පළමුවන විමොක්ෂය යැ.

අධ්‍යාත්ම රුපයෙහි රුපසංඛ නැත්තේ බාහිර රුප දකී. මේ දෙවනි විමොක්ෂය යැ.

දහන් ඇයින් පිරිසිදු කසිණ අංමුණු දක්තේ, ‘ශ්‍රා යැ’යි ම එහි ඇලුණේ වෙයි. මේ තෙවෙනි විමොක්ෂය යැ.

සබඩයා රුපසක්කුනා සමත්කකමා පටිසස සක්කුනා අන්ගමා නානාත්‍යය සක්කුනා අමත්පිකාරා අනාන්තා ආකායෝ'ත් ආකාසා-නාක්චායතනා උපසම්පර්ශ විහරන්. අයා වතුනෑනු විමොනක්වා.

සබඩයා ආකාසාන ක්චායතනා සමත්කකමා අනාන්තා විසක්කුණ ක්චායතනා උපසම්පර්ශ විහරන්. අයා පක්චමේ විමොනක්වා.

සබඩයා විසක්කුණ ක්චායතනා සමත්කකමා තහවී කිස්කුවන් අංකික්චාක්කුයතනා උපසම්පර්ශ විහරන්. අයා ජටධා විමොනක්වා.

සබඩයා අංකික්චාක්කුයතනා සමත්කකමා තොවසක්කුනා-සක්කුයතනා උපසම්පර්ශ විහරන්. අයා සත්‍යමේ විමොනක්වා.

සබඩයා තොවසක්කුනා-සක්කුයතනා සමත්කකමා සක්කු-වේදයිතනිරෝධා උපසම්පර්ශ විහරන්. අයා අවධාමේ විමොනක්වා.

ඉමෙ අවධා ධම්මා සවිජ්‍යකාන්තබා'

ඉති ඉමෙ අයිති ධම්මා භුතා කව්‍යා තරා අවිතරා අන්කුදා සම්මා තරාගතනා අණිසවුදායා.

නව ධම්මා

10. නව ධම්මා බහුකාරා, නව ධම්මා භාවේතබා. නව ධම්මා පරි-කෙකුදයා. නව ධම්මා පහාතබා. නව ධම්මා භාන්ඩාගියා. නව ධම්මා විසෙසභාගියා නව ධම්මා දුපාවේවිජකා. නව ධම්මා උපාදේතබා. නව ධම්මා අභිකෙකුදයා. නව ධම්මා සවිජ්‍යකාන්තබා.

කතම නව ධම්මා බහුකාරා? නව යොනිසේ මනයිකාරමූලකා ධම්මා: යොනිසේ මනයිකරාගත්, පාලෝජ්‍රං ජායන්, පමුදිතසස පිති ජායන්, පිතිමනාසස කායේ පසසමහති, පසසධිකායා සුඩා වෙදෙන්, සුඩිනො, එිත්‍යා. සමාධියන්, සමාහිත විතෙක යථාභුත්. ජානාත්, යථාභුත්. ජානා පසස නිඩින්දත්, නිඩින්ද. විරජන්, විරාගා විමුවතන්. ඉමෙ නව ධම්මා බහුකාරා.

සව් ප්‍රකාරයෙන් රුපසංජා ඉක්මීමෙන්, ප්‍රතිසසංජා පහ වැ යුමෙන්, නාතාන්තිසංජාවන් මෙනෙහි තොකිරීමෙන්, ‘අහස අනන්තයු’යි ආකාසානක්‍රියතනයට පැමිණ වෙසෙයි. මේ සතර වන විමොක්ෂය යි.

සව් ප්‍රකාරයෙන් ආකාසානක්‍රියතනය ඉක්මැ, ‘විජානය අනන්ත යු’යි වික්‍රියාක්‍රියතනයට පැමිණ වෙසෙයි. මේ පස්වන විමොක්ෂය යි.

සව් ප්‍රකාරයෙන් වික්‍රියාක්‍රියතනය ඉක්මැ, ‘කිසින් නැතු’යි ආක්‍රියාක්‍රියතනයට පැමිණ වෙසෙයි. මේ සවන විමොක්ෂය යි.

සව් ප්‍රකාරයෙන් ආක්‍රියාක්‍රියතනය ඉක්මැ, තොවසක්‍රිතාසක්‍රි-යතනයට පැමිණ වෙසෙයි, මේ සත්වන විමොක්ෂය යි.

සව් ප්‍රකාරයෙන් තොවසක්‍රිතාසක්‍රියතනය ඉක්මැ සක්‍රිලේද-සිත නිරෝධයට (නිරෝධසමාපතත්‍යියට) පැමිණ වෙසෙයි. මේ අවවන විමොක්ෂය යි.

මේ සාක්ෂාත්කත්වය ධර්ම අට යි.

මෙසේ මේ ඩුන වූ තරු වූ තරුවූ අවශ්‍යතාව වූ අසුවෙක් ධර්මයේ තරාගතයන් වහන්සේ විසින් මතා කොට විශිෂ්ට තුවෙන් දුනයන්තා ලදා.

නවකය

10. බහුප්‍රකාර ධර්ම නවයෙක, හාවයිතවය ධර්ම නවයෙක, පරි-ඡේය ධර්ම නවයෙක, ප්‍රහාතවය ධර්ම නවයෙක, හානාගික ධර්ම නවයෙක, විගෙෂභාගික ධර්ම නවයෙක, දුෂ්පත්‍රිවිධ්‍ය ධර්ම නවයෙක. උත්පාදයිතවය ධර්ම නවයෙක, අභිජේය ධර්ම නවයෙක, සාක්ෂාත්-කර්තවය ධර්ම නවයෙක.

බහුප්‍රකාර ධර්ම නවය කවිර යි? යොනිසොමනාස්කාරය මූල් මකාට්ති ධර්ම නවය යි; නිවැරදි මකින් (ධර්මයන්) මෙනෙහි කරන්නපුව ප්‍රමෝදය (සතුව) උපදී. සතුව වූවපුව ප්‍රිතිය උපදී. සිතු ප්‍රිතිය ඇත්තපු-ගේ නාම කය සංයිඳේ. සංපුන් නාම කය ඇත්තේ පුව විදි. පුව ඇත්තපු-ගේ සිත සමාධි ගත වේ (අරමුණෙහි එකඟ වේ.) සිත එකඟවූ කළේහි තත් වූ පරිදි අති. තතු වූ පරිදි අත්තේ දක්නේ (සංස්කාරයන්හි) කළකිරෙයි. කළකිරෙන්නේ (සංස්කාරයන්හි) තො ඇලෙයි. තො ඇලීම හෙයින් (සංස්කාරයන් කෙරෙන්) මිදෙයි. මේ බහුප්‍රකාර ධර්ම නවය යි.

කතමේ නව ධම්ම හාවෙතබඩා? නව පාරිපුද්ධිපදානීයඛාත්‍රී. සිලවිපුද්ධි පාරිපුද්ධිපදානීයඛාත්‍රී, විනත්විපුද්ධි පාරිපුද්ධිපදානීයඛාත්‍රී, දිවයි-විපුද්ධි පාරිපුද්ධිපදානීයඛාත්‍රී, කඩාවිතරණවිපුද්ධි පාරිපුද්ධිපදානීයඛාත්‍රී, මණාලගුණදස්සනාවිපුද්ධි පාරිපුද්ධිපදානීයඛාත්‍රීපදිපදානීයඛාත්‍රී, පැහැදුවිපුද්ධි පාරිපුද්ධිපදානීයඛාත්‍රී, ව්‍යුත්ත්විපුද්ධි පාරිපුද්ධිපදානීයඛාත්‍රී. ඉමෙම නව ධම්ම හාවෙතබඩා.

කතමේ නව ධම්ම, පරිජ්‍යානුයා නව සත්‍යාචාරයා. සත්‍යාචාරයා නානාත්‍රිකායා නානාත්‍රිකායා එකවෙත්ව විද්‍යා එකවෙත්ව ව විනිපාතා. අයා පාලිමෝ, සත්‍යාචාරයා.

සත්‍යාචාරයා සත්‍යාචාරයා නානාත්‍රිකායා එකත්තස්සූදිනො, සෙයාපාපි ඔද්‍යා මූල්‍යකාදිකා පාලිමාහිනිබෙතතා. අයා දුන්‍යා සත්‍යාචාරයා.

සත්‍යාචාරයා සත්‍යාචාරයා නානාත්‍රිකායා එකත්තස්සූදිනො, සෙයාපාපි ඔද්‍යා ආහස්‍යරා. අයා තත්ත්‍යා සත්‍යාචාරයා.

සත්‍යාචාරයා සත්‍යාචාරයා එකත්තස්සූදිනො, සෙයාපාපි ඔද්‍යා සුෂ්ඨකිණා. අයා ව්‍යුත්ත්වා සත්‍යාචාරයා.

සත්‍යාචාරයා සත්‍යාචාරයා දැස්සූදිනො අපටිස්.වේදිනො, සෙයාපාපි ඔද්‍යා අස්‍යාසත්‍යා. අයා පාලිමෝ සත්‍යාචාරයා.

සත්‍යාචාරයා සත්‍යාචාරයා සබඩයා රුපස්ථානා. සමත්කකමා, පටිස-ස්ථානා. අන්‍යාගමා, නානාත්‍රිකායූදිනා. අමනයිකාරා, අනාත්‍රා ආකාශයා'ත් අකායනාක්‍රියත්වුපතා. අයා ජ්‍යෙෂ්ඨ සත්‍යාචාරයා.

සත්‍යාචාරයා සත්‍යාචාරයා අකායනාක්‍රියත්තා. සමත්කකමා අනාත්‍රා. විස්‍යාණක්‍රියත්ත්වුපතා. අයා සත්‍යාචාරයා සත්‍යාචාරයා.

සත්‍යාචාරයා සත්‍යාචාරයා සබඩයා විස්‍යාණක්‍රියත්ත්තා. සමත්කකමා නාමී කිහිපා ආක්‍රියත්ත්වුපතා, අයා අව්‍යාමෝ, සත්‍යාචාරයා.

හාවයිතවා ධර්ම නවය කවර යැ? පාරිපිශ්චදී පධානියඩි (පාරිපිශ්ච බවේ ප්‍රධාන අවයව) නවය යැ: ශිල විශ්චදීය පාරිපිශ්ච බවේ ප්‍රධාන අවයවයෙක, විත්තවිශ්චදීය පාරිපිශ්ච බවේ ප්‍රධාන අවයවයෙක, දාශට්ටිවිශ්චදීය පාරිපිශ්ච බවේ ප්‍රධාන අවයවයෙක, කාංක්ෂාවිතරණවිශ්චදීය පාරිපිශ්ච බවේ ප්‍රධාන අවයවයෙක, මාර්ගාමාර්ගඳනදරුගනවිශ්චදීය පාරිපිශ්ච බවේ ප්‍රධාන අවයවයෙක, ඇනදරුගනවිශ්චදීය පාරිපිශ්ච බවේ ප්‍රධාන අවයවයෙක, ප්‍රජාවිශ්චදීය පාරිපිශ්ච බවේ ප්‍රධාන අවයවයෙක, විමුක්තිවිශ්චදීය පාරිපිශ්ච බවේ ප්‍රධාන අවයවයෙක. මේ හාවයිතවා (වැඩියැ යුතු) ධර්ම නවය යැ.

පරිජ්‍යය ධර්ම නවය කවර යැ? සත්‍යාච නවය යැ: ඇවැත්ත්ති, මිනිසුන් ද ඇතැම දෙවියන් ද ඇතැම විනිපාතිකයන් ද සේ කයැ වෙනස් බව ඇති, ප්‍රතිසන්ධියංඡුයෙහි ද වෙනස් බව ඇති, සත්ව කෙනෙක් ඇත. මේ පළමු සත්‍යාචය යැ.

ඇවැත්ති, කළුපාරමි සමයෙහි උපන් මූල්‍යකායික දෙවියන් සේ කයින් වෙනස් වූ ප්‍රතිසන්ධියංඡුයෙන් සමානවූ සත්‍ය කෙනෙක් ඇත. මේ දෙවනි සත්‍යාචය යැ.

ඇවැත්ති, ආහස්සර දෙවියන් සේ වූ කයැ සමාන බව ඇති, ප්‍රතිසන්ධියංඡුයෙහි වෙනස් බව ඇති සත්ව කෙනෙක් ඇත. මේ තෙවනි සත්‍යාචය යැ.

ඇවැත්ති ග්‍රහකාන්ස්නාක දෙවියන් සේ කයැ සමාන බව ඇති, ප්‍රතිසන්ධියංඡුවේ ද සමාන බව ඇති සත්‍ය කෙනෙක් ඇත. මේ සිවුවැති සත්‍යාචය යැ.

ඇවැත්ති, අසංඛයන් දෙවියන් සේ ප්‍රතිසන්ධි සංඡාව තැනි, විදුම තැනි සත්ව කෙනෙක් ඇත. මේ පස්වැති සත්‍යාචය යැ.

ඇවැත්ති, හැම සැවියන් ම රුපසංඛවින් ඉක්මීමෙන්, ප්‍රතිසයංඡුවන් අතුරුදහන් වීමෙන්, නානාන්වයංඛවින් තොමෙනෙහි කිරීමෙන්, ‘අහස අනාත්ත යැ’දී සමාධි වඩා ආකාසානක්ෂායතනව පැමිණි සත්‍ය කෙනෙක් ඇත. මේ සවැති සත්‍යාචය යැ.

ඇවැත්ති, හැම අයුරින් ආකාසානක්ෂායතනය ඉක්මු, ‘විජ්‍යනය අනාත්ත යැ’දී සමාධි වඩා, විජ්‍යක්ෂානක්ෂායතනයට පැමිණි සත්‍ය කෙනෙක් ඇත. මේ සත්වැති සත්‍යාචය යැ.

ඇවැත්ති, හැම අයුරින් විජ්‍යක්ෂානක්ෂායතනය ඉක්මු, ‘කිහිත් තැනැ’දී සමාධි වඩා, ආකාසානක්ෂායතනයට පැමිණි සත්‍ය කෙනෙක් ඇත, මේ අවවැති සත්‍යාචය යැ.

සහකාචුලෙසා සහකා සඛ්‍යාලෙසා ආක්‍රිත්වාසැනුයතනා. සමත්වකමල නොවසනුයාසනුයායතනුපතා. අයා නැවමා සහකාවාසා.

ඉමෙ නැව ධම්මා පරිජ්‍යායා.

කතමේ නැව ධම්මා පහාතබා? නැව තැණෑමූලකා ධම්මා: තරුණ. පටිවා පරියෙසනා, පරියෙසනා. පටිවා ලාභා, ලාභ. පටිවා විනිව්‍යයා, විනිව්‍යය. පටිවා ජයුරාගා, ජයුරාග. පටිවා අභ්‍යන්තරාසානා, අභ්‍යන්තරාසානා. පටිවා පරිගෙහා, පරිගෙහ. පටිවා මඹ්‍රියා, මඹ්‍රිය. පටිවා ආර්ධකා, ආර්කාබාධිකරණ. පටිවා¹ දෞඩාද්‍යනාසන්ද්‍යනාකලහ-මිගෙහවිවාදත්ව.ත්ව.පෙසුසනුම්පාවාද, අනෙකු පාපකා අකුසලා ධම්මා ස.වත්තනාන්. ඉමෙ නැව ධම්මා පහාතබා.

කතමේ නැව ධම්මා හානාහාගියා? නැව ආසාතවන්ත්‍රීනි: අනැය්. මේ අවරිනි ආසාන. බැංකිනි, අනැය්. මේ වරන්තිනි ආසාන. බැංකිනි, අනැය්. මේ වරිස්සන්තිනි ආසාන. බැංකිනි, පියස්ස මේ මනාපස්ස අනැත්ත්. අවරි'නි -පෙ- අනැත්ත්. වරන්තිනි -පෙ- අනැත්ත්. වරිස්සන්තිනි ආසාන. බැංකිනි, අපියස්ස මේ අමනාපස්ස අනැය්. අවරි'නි -පෙ- අනැය්. වරන්ති'නි -පෙ- අනැය්. වරිස්සන්තිනි ආසාන. බැංකිනි. ඉමෙ නැව ධම්මා හානාහාගියා.

කතමේ නැව ධම්මා විසේසහාගියා? නැව ආසාතපට්ටිනායා. අනැය්. මේ අවරිනි ත. කුළුතන් ලඛානි ආසාන. පටිවිනෙනි. අනැය්. මේ වරන්තිනි ත. කුළුතන් ලඛානි ආසාන. පටිවිනෙනි. අනැය්. මේ වරිස්සන්තිනි, ත. කුළුතන් ලඛානි ආසාන. පටිවිනෙනි, පියස්ස මේ මනාපස්ස අනැය්. අවරිනි -පෙ- අනැය්. වරන්ති'නි -පෙ- අනැය්. වරිස්සන්තිනි, ත. කුළුතන් ලඛානි ආසාන. පටිවිනෙනි, අපියස්ස මේ අමනාපස්ස අනැය්. අවරි'නි -පෙ- අනැය්. වරන්ති'නි -පෙ- අනැය්. වරිස්සන්තිනි, ත. කුළුතන් ලඛානි ආසාන. පටිවිනෙනි. ඉමෙ නැව ධම්මා විසේසහාගියා,

1. ආරක්බාධිකරණ. දැනුවාදන... (මෙය.)

ඇවැත්ති, හැම අපුරීන් ආකිණුවසුදුයතනය ඉක්මැ තෙවසයකුදු-නාසනුදුයතනයට පැමිණි සතු කෙනෙක් ඇත. මේ තවත්තින් සහා වාසය යු.

මේ පරිමෙනු (පිරිපිද දතු පුතු) ධර්ම තවය යු.

ප්‍රහාතව්‍ය ධම් තවය කවර යු? තාජ්ජාමුලක (තාජ්ජාව මූල් කොට ඇති) ධර්ම තවය යු: තාජ්ජාව ප්‍රත්‍යාය කොට ගෙන පර්යේඡලය (විවරදී පසය සෙවීම) වේ. පර්යේඡලය ප්‍රත්‍යාය කොට ගෙන (විවරදී පසය) ලැබීම වේ. පසය ලැබීම ප්‍රත්‍යාය කොට ගෙන විනිශ්චයය (විතරකාණය) වේ. විනිශ්චයය ප්‍රත්‍යාය කොට ගෙන ජන්දරාගය (දුර්වල වූද මහත් වූද තාජ්ජා) වේ. ජන්දරාගය ප්‍රත්‍යාය කොට ගෙන අධ්‍යවසානය (මමය සිඛලවීන් සනිවුහන) වේ. අධ්‍යවසානය ප්‍රත්‍යාය කොට ගෙන පරිග්‍රහය (අත් කැරැගැනීම) වේ. පරිග්‍රහය ප්‍රත්‍යාය කොට ගෙන මාත්සරයය (මසුරුබව) වේ. මාත්සරයය ප්‍රත්‍යාය කොට ගෙන ආරක්ෂාණය (ලත් දය රැක ගැනීම) වේ. ආරක්ෂාධිකරණය (රකවල් කිරීම) ප්‍රත්‍යාය කොට ගෙන දුඩු ගැනුම් අවි ගැනුම් කළහ ගෙද විවාද ගැරහුම් කේලාම කිම් මුසවා ඩිලුම් දොයෙක් ලාමක අකුගල ධර්මයෝද ද පවතින්. මේ ප්‍රහාතව්‍ය ධර්ම තවය යු.

හානාසාහික ධම් තවය කවර යු? තව ආසාත වස්තු යු: මට පෙර අනර්ථ කළු සි වෙර බඳී, මට දැන් අනර්ථ කරතැයි වෙර බඳී, මට මතු අනර්ථ කරතැයි වෙර බඳී. මගේ ප්‍රිය මනාප තැනැත්තසුව අනර්ථ කළයි... දැන් අනර්ථ කරතු සි... මතු අනර්ථ කරතු සි වෙර බඳී. මට අප්‍රිය වූ අමනාප වූ තැනැත්තසුව අර්ථ (වැඩි) සිදු කළු සි... දැන් වැඩි සිදු කරතු සි.....මතු වැඩි සිදු කරතු සි වෙර බඳී. මේ හානාසාහික ධර්ම තවය යු.

විශේෂ සාහික ධම් තවය කවර යු? ආසාත ප්‍රත්‍යාවනය (වෙර සංයිඳු වන කරුණු) තවය යු: මට අවැඩ කෙලෙළු ය යන එය කොයින් ලැබේ ද සි (සලකා) වෙර දුර ලයි. දැන් මට අවැඩ කරතු සි යන එය කොයින් ලැබේද සි වෙර දුර ලයි, මතු මට අවැඩ කරතු සි යන එය කොයින් ලැබේද සි වෙර දුර ලයි. මගේ ප්‍රිය මනාප තැනැත්තසුව අවැඩ කෙලෙළු ය යන එය කොයින් ලැබේද සි වෙර දුර ලයි. මට අප්‍රිය අමනාප තැනැත්තසුව වැඩි සිදු කෙලෙළු ය සි.....මට අප්‍රිය අමනාප තැනැත්තසුව දැන් වැඩි සිදු කරතු සි.....මට අප්‍රිය අමනාප තැනැත්තසුව මතු වැඩි සිදු කරතු සි යන එය කොයින් ලැබේ ද සි වෙර දුර ලයි. මේ විශේෂහාසික ධර්ම තවය යු.

කතමේ නව ධරුව, යුපලට්ටිප්පෙකි? නව තාත්ත්වයා: බාඩුනානාත්තා පටිව්ව උප්පජත්ති එසකත්තාත්තා, එසකත්තාත්තා. පටිව්ව උප්පජත්ති වෙදනාත්තාත්තා. වෙදනාත්තාත්තා. පටිව්ව උප්පජත්ති, සස්සුණුත්තාත්තා, සස්සුණුත්තාත්තා. පටිව්ව උප්පජත්ති, සබැජප්පත්තාත්තා, සබැජප්පත්තාත්තා. පටිව්ව උප්පජත්ති ජනුත්තාත්තා. ජනුත්තාත්තා පටිව්ව උප්පජත්ති පරිඹාගත්තාත්තා, පරිඹාගත්තාත්තා. පටිව්ව උප්පජත්ති පරියෝගත්තාත්තා, පරියෝගත්තාත්තා. පටිව්ව උප්පජත්ති ප්‍රාගත්තාත්තා, ප්‍රාගත්තාත්තා. පටිව්ව උප්පජත්ති මක්කුත්තාත්තාත්තා, ඉමෙ නව ධරුව ධරුව යුපලට්ටිප්පෙකි.

කතමේ නව ධිමම්, උපපාදනයේ? නව සඳහා: අපුරුෂසඳහා, මරණසඳහා, ආහාර පටිකකුලසඳහා, සුබලාකේ අනාගිරනිසඳහා, අනිවෘතසඳහා, අනිවෙචුකුලසඳහා, දුශ්‍රී අනත්‍යාගඳහා, රහාණුසඳහා, විරාගසඳහා. ඉමෙ නව ධිමම් උපයද්‍රවය.

කනුමේ නාව ධීමත, අභිජනකයා? නාව අනුප්‍රේච්චලිභාරා : ඉඩාවුමසා හිතුවූ විවිධවාව කාලමෙහි විවිධව අකුසලෝහි ධීමතහි සවිතකකු. සවිවාර විවිධකර. පිතිසුඛ. පැයම. කුඩාන. උපසම්පර්ක විහරන්, -පෙ- දුතිය. කුඩාන. -පෙ- තතිය. කුඩාන. -පෙ- ව්‍යුහ්‍ය. කුඩාන. උපසම්පර්ක විහරන්. සබඩයා රුපසක්කුනා. සමත්කකමා, පරිසසක්කුනා. අනුගමා නාන්තනසක්කුනා. අමතනයිකාරා අනාන්තතා ආකාසයාත් ආකාසයාන ක්‍ර්‍යායතනා. උපසම්පර්ක විහරන්, සබඩයා ආකාසයාන ක්‍ර්‍යායතනා. සමත්කකමා අනාන්ත. විස්කුණුන්තානි විස්කුණුන ක්‍ර්‍යායතනා. උපසම්පර්ක විහරන්, සබඩයා විස්කුණුන ක්‍ර්‍යායතනා. සමත්කකමා නාත්‍ය කිස්වලිනි ආක්‍රිතස්කුදු-යතනා උපසම්පර්ක විහරන්, සබඩයා ආක්‍රිතස්කුදුයතනා. සමත්කකමා නොවිසක්කුනාසක්කුදුයතනා. උපසම්පර්ක විහරන්, සබඩයා නොවිසක්කුදුවේදිනනිලරාඩ. උපසම්පර්ක විහරන්. ඉමම නාව ධීමත අභිජනකයා.

දුෂ්ප්‍රත්විධාන (දුක සේ පිළිවිද්ද සූචු) ධර්ම නාවය කවර යැ? නානාක් නාවය යැ: (වක්ෂුරඩානාදි) බාතුන් ගේ නානාක්වය නිසා (වක්ෂු ස්පර්ශාදි) ස්පර්ශනානාක්වය උපදී. (වක්ෂු: ස්පර්ශාදි) ස්පර්ශ නානාක්වය නිසා (වක්ෂු:ස්පර්ශරවේදනාදි) වෙදනානානාක්වය උපදී. වෙදනානානාක්වය නිසා (කාමසංඛ්‍යාදි) සංඛ්‍යනානාක්වය උපදී. සංඛ්‍යනානාක්වය නිසා (කාමසංඛ්‍යාදි) සඩිකල්පනානාක්වය උපදී. සඩිකල්පනානාක්වය නිසා (රුපමයහි ජන්දය, ගබ්දමයහි ජන්දය යන ආදි විසින්) ජන්දනානාක්වය උපදී. ජන්දනානාක්වය නිසා (රුපපරිදහ ගබ්දපරිදහාදි) පරිදහනානාක්වය උපදී. පරිදහනානානාක්වය නිසා (රුපපරෝෂණ ගබ්දපරෝෂණාදි) පරෝෂණනානාක්වය උපදී. පරෝෂණනානානාක්වය නිසා (රුපප්‍රතිලාභ ගබ්ද ප්‍රතිලාභාදි) ලාභනානානාක්වය උපදී. ලාභනානානාක්වය නිසා (රුප මක්ෂනා සඳුමක්ෂනාදි) මක්ෂනාවන්ගේ නානාක්වය උපදී. මේ දුෂ්ප්‍රත්විධාන ධර්ම නාවය යැ.

උත්පාදිකව්‍ය ධම් නාවය කවර යැ? අභ්‍යන්තරය, මරණසංඛ්‍යාව, ආහාරය කෙරෙහි ප්‍රතිකුලසංඛ්‍යාව, සියලු ලේව කෙරෙහි අනෑරිත (කලාකිරුණු) සංඛ්‍යාව, අනිත්‍යසංඛ්‍යාව, අනිත්‍යයෙහි දුෂ්ප්‍රත්වාව, දුකෙහි අතාත්මසංඛ්‍යාව, ප්‍රහාණ සංඛ්‍යාව විරාගසංඛ්‍යාව, යන තැව සංඛ්‍යා යැ. මේ ඉපැදිලියැසුණු සංඛ්‍යා නාවය යැ.

අනිජ්‍ය ධර්ම නාවය කවර යැ? අනුප්‍රව්‍යිහාර නාවය යැ: ඇවැන්ති, මෙහි මහඟ තෙමෙන් කාමයන්ගෙන් වෙන්ව ම, අකුසල ධම්යන්ගෙන් වෙන්ව ම විතරක සහිත, විවාර සහිත, විවේකයෙන් උපන්, ප්‍රතිය හා සුබවේදනාව ඇති, ප්‍රථම බ්‍යානය ලැබ වෙසෙයි....දින්දි දින්නාය ලැබ වෙසෙයි,...ත්‍යාත්‍ය බ්‍යානය ලැබ වෙසෙයි,...ව්‍යුත්‍රරඛ්‍යනාය ලැබ වෙසෙයි.....හැම ලෙසින් රුපසංඛ්‍යාවන් ඉක්මීමෙන් ප්‍රතිසසංඛ්‍යාවන් පහ විමෙන්, නානාක්වසංඛ්‍යාවන් මෙනෙහි තොකිරීමෙන් 'ආකාශය අන්තරු'යි (සමාධි වඩා) ආකාශනාක්ෂායතනය ඉක්මී 'විද්‍යාය අන්තරු'යි (සමාධි වඩා) විද්‍යාක්ෂාණක්ෂායතනය ය ලැබ වෙසෙයි. හැම ලෙසින් විද්‍යාක්ෂාණක්ෂායතනය ඉක්මී 'කිසින් තැකැ'යි ආක්ෂාණ්‍යතනය ලැබ වෙසෙයි. හැම ලෙසින් ආක්ෂාණ්‍යතනය ඉක්මී තොවසක්ෂාණ්‍යනාසක්ෂාණ්‍යතනය ලැබ වෙසෙයි. හැම ලෙසින් තොවසක්ෂාණ්‍යනාසක්ෂාණ්‍යතනය ඉක්මී 'කිසින් තැකැ'යි ආක්ෂාණ්‍යතනය ලැබ වෙසෙයි. මේ අනිජ්‍ය (වෙසෙයා දා සූචු) ධර්ම නාවය යැ.

කතමේ නව ධෙමත, සවිජ්‍යකාතබා? නව අනුප්‍රච්චතිරෝධා : පයිල් ස්ක්‍රීනා මාපනාසක කාමස ස්ක්‍රීනා නිරුද්‍යා තොති, දුතිය ස්ක්‍රීනා ස්ක්‍රීනා මාපනාසක විතකකවිවාරා නිරුද්‍යා තොති, තතිය ස්ක්‍රීනා ස්ක්‍රීනා මාපනාසක පිනි නිරුද්‍යා තොති. විනුත්‍රේ ස්ක්‍රීනා ස්ක්‍රීනා ස්ක්‍රීනා මාපනාසක අස්ථාස පස්සාසා නිරුද්‍යා තොති, ආකාසාන ක්‍රූයතනා. ස්ක්‍රීනා මාපනාසක රුපස ස්ක්‍රීනා නිරුද්‍යා තොති, විස්ක්‍රීනා මාපනාසක ආකාසාන ක්‍රූයතනාස ස්ක්‍රීනා නිරුද්‍යා තොති, ආක්‍රික්‍රූයතනාස ස්ක්‍රීනා නිරුද්‍යා තොති, ස්ක්‍රීනා මාපනාසක විස්ක්‍රීනා මාපනාසක ආකාසාන ක්‍රූයතනාස ස්ක්‍රීනා නිරුද්‍යා තොති, ආක්‍රික්‍රූයතනාස ස්ක්‍රීනා නිරුද්‍යා තොති, ස්ක්‍රීනා වේදිනා ව නිරුද්‍යා තොති. ඉමෙ නව ධෙමත සවිජ්‍යකාතබා.

ඉති ඉමෙ නැවුත් ධෙමත, ඩුතා, ත්‍රිණා, තරා, අවිතපා, අනැස්සුරා, ස්ක්‍රීනා, තරාගතෙන අභිසමුද්‍රා.

දස ධෙමත

11. දස ධෙමත බහුකාරා. දස ධෙමත භාවේතබා. දස ධෙමත පහාතබා. දස ධෙමත භානාහාගියා, දස ධෙමත විසැසහාගියා, දස ධෙමත දුපුරි-විජ්‍යා. දස ධෙමත උප්‍රාදෙනතබා. දස ධෙමත අභිකෙස්සුයා. දස ධෙමත සවිජ්‍යකාතබා.

කතමේ දස ධෙමත බහුකාරා? දස නාලිකරණ ධෙමත : ඉඩාවුසො සික්‍රී සිලවා තොති පාතිමොස්බස්.වරස්.වුතො විහරති ආවාරගොවර-සම්පතෙනා අනුමතෙනසු විශේෂසු හයදසාවි, සමාදය සික්බති සික්බාපදෙසු. ය. ආවුවසො සික්‍රී සිලවා තොති පාතිමොස්බස්.වරස්.වුතො විහරති ආවාරගොවරසම්පතෙනා අනුමතෙනසු විශේෂසු හයදසාවි සමාදය සික්බති සික්බාපදෙසු, අයමි ධෙමත නාලිකරණා.

පුන ව පර. ආවුවසො සික්‍රී බහුසුසුතො තොති පුත්‍රත්‍රා පුත්‍රසන්නිවියේ, ය තේ ධෙමත ආදිකල්පාණා මැරේකී කල්පාණා පරියෝගානකල්පාණා සානුව සබ්‍යස්සෑතා කෙවලපරිපූජණණ. පරිපූජා මුහමවරිය අභිවදනති, තරාරුරා'සක ධෙමත බහුසුසුතා තොති වවසා පරිවිතා මනසානු-පෙක්නිතා දිවියා පුපුරිවිදා, යම්පාවුසො සික්‍රී බහුසුසුතො තොති පුත්‍රත්‍රා පුත්‍රසන්නිවියේ ය තේ ධෙමත ආදිකල්පාණා මැරේකී කල්පාණා, පරියෝගානකල්පාණා සානුව සබ්‍යස්සෑතා කෙවලපරිපූජණණ. පරිපූජා මුහමවරිය අභිවදනති තරා රුපා'සක ධෙමත බහුසුසුතා තොති වවසා පරිවිතා මනසානු-පෙක්නිතා දිවියා පුපුරිවිදා, අයමි ධෙමත නාලිකරණා.

සාක්ෂාත්කරණය ධම් නාවය කවර යු? අනුපුරව නිරෝධ නාවය යු: පුරම දිසානායට සමවත්නාඩු ගේ කාමිසංජුව නිරුද්ධ වෙයි, විතිය දිසානා-යට සමවත්නාඩුගේ විතරක විවාරයේ නිරුද්ධ වෙත්. තාතිය දිසානායට සමවත්නාඩුගේ ප්‍රිතිය නිරුද්ධ වෙයි. වතුරුප දිසානායට සමවත්නාඩු ගේ ආය්චාසපුරුෂයාසයෝ නිරුද්ධ වෙත්. ආකාසානක්‍රායතනායට සමවත්නාඩු ගේ රුපසංජුව නිරුද්ධ වෙයි. විස්කුණක්‍රායතනායට සමවත්නාඩු ගේ ආකාසානක්‍රායතනාසංජුව නිරුද්ධ වේ. ආක්‍රායතනාසංජුයතනාසංජුව නිරුද්ධ වේ. තොටසංජුතාසංජුයතනායට සමවත්නාඩුගේ විස්කුණක්‍රායතනාසංජුව නිරුද්ධ වේ. තොටසංජුතාසංජුයතනාසංජු යතනායට සමවත්නාඩුගේ ආක්‍රායතනාසංජුව නිරුද්ධ වේ. මෙහේ ආක්‍රායතනාසංජුව නිරුද්ධ වේ. මෙහේ ආක්ෂාත් කටයුතු ධර්ම නාවය යු.

මෙසේ භාත වූ තරු වූ තරු වූ අවිතර වූ අනාන්තර වූ මෙ අනුවෙක් ධර්මයෝ තරාගතයන් වහන්සේ විසින් මනා කොට විශිෂ්ට තුවිණින් දැනගන්නා ලදා.

දෙකාය

11. බහුපකාර ධර්ම දෙයක, හාවයිනවා ධර්ම දෙයක, පරිජේය ධර්ම දෙයක, ප්‍රහාතව්‍ය ධර්ම දෙයක, හානාගාරික ධර්ම දෙයක, විශේෂභාගික ධර්ම දෙයක, දුෂ්ප්‍රත්විධා ධර්ම දෙයක, උත්පාදිතව්‍ය ධර්ම දෙයක, අභිජේය ධර්ම දෙයක, සාක්ෂාත්කරණව්‍ය ධර්ම දෙයක.

බහුපකාර ධර්ම දෙය කවරයු? දෙ නාථකරණ ධර්මයෝ යු: ඇවැත්ති මෙහි මහණ තෙමේ සිල්වන් වෙයි, ප්‍රාතිමොක්ෂසංවර ශිල්යන්හැවුරුණේ ආචාරගොවර සම්පත්න වැ ස්වල්පමාත්‍ර වරෘද්ධි ද බිය දක්නා සූපු වැ වෙසෙයි. සික්පද සමාදන් කොට ගෙන සික්මෙයි. ඇවැත්ති, මහණ තෙමේ සිල්වන් වෙයි, ප්‍රාතිමොක්ෂසංවරයන් හැවුරුණේ ආචාර ගොවර-දෙකින් පුතු වැ අල්පමාත්‍ර දෙපයන්හි ද බිය දක්නා සූපු වැ වෙසෙයි, සික්පද සමාදන් කොට ගෙන සික්මෙයි. යන යමෙක් ඇද්ද, මෙය ද නාථ-කරණ ධර්මයක.

තව ද අනෙකක් කියම්. ඇවැත්ති, මහණ තෙම බොහෝ ඇසු පිරි තැන් ඇත්තේ වෙයි. ඇසු දහම් සිතු දරන්නේ වෙයි, ඇසු දහම් සිතින් රස කොට ගන්නේ වෙයි. ආදියෙහි යහපත් වූ මැද යහපත් වූ අවසනැ යහපත් වූ, අර්ථ සහිත වූ ව්‍යුද්‍යුතන සහිත වූ යම ධර්ම කෙනෙක් හැම ලෙපින් පිරිපුන් වූ පිරිසිදු බඩසරප්‍රකාශ කොරන් ද එසේ වූ ධර්මයෝ ඔහු විසින් බෙහෙවින් අයන ලද්දූ වවනයෙන් දරන ලද්දූ වවනයෙන් පුරුදු කරන ලද්දූ සිතින් පුනපුනා විමසන ලද්දූ දැජ්ටියෙන් මොනො-වට පිළිවිදානා ලද්දූ වෙත්. ඇවැත්ති මහණ තෙමේ බොහෝ ඇසු පිරි තැන් ඇත්තේ වෙයි ... දැජ්ටියෙන් පිළිවිදානා ලද්දූ වෙත් යන මෙය ද නාථකරණ ධර්මයක.

පුන ව පරං ආච්‍රිතයා හික්කු කළුණාණම්තෙනා හොති කළුණාණ-සහායා කළුණාණසම්පවත්තියා. යම්පාච්‍රිතයා හික්කු -පේ- කළුණාණ-සම්පවත්තියා, අයම්පී ධෛමෝ නාට්කරණෝ.

පුන ව පරං ආච්‍රිතයා හික්කු පූවලා හොති දොව්වසකරණෝහි ධෛමෝහි සමන්තාගතො, ධෛමෝ පදක්වීණයාසී අනුසාසනී, යම්පාච්‍රිතයා හික්කු -පේ - අනුසාසනී, අයම්පී ධෛමෝ නාට්කරණෝ.

පුන ව පරං ආච්‍රිතයා හික්කු යාති තාති සම්ප්‍රාප්‍රතින් උච්චමවාරිනා උච්චමවානි කි-කරණීයාති, තත්ත්ව දැස්කා හොති අනාලයා කතුපායාය වීම-සාය සමන්තාගතො අලං කාතු අලං සංවිධාතු. යම්පාච්‍රිතයා හික්කු -පේ- අලං සංවිධාතු, අයම්පී ධෛමෝ නාට්කරණෝ.

පුන ව පරං ආච්‍රිතයා හික්කු ධෛමෝකාමෝ, හොති පියසමුද්‍රාරෝ, අභිජමෝ අභිවිනය උලාරපාමුණෝ. යම්පාච්‍රිතයා හික්කු ධෛමෝකාමෝ, රහාති -පේ- පියසමුද්‍රාරෝ අභිජමෝ අභිවිනය උලාරපාමෝණෝ. අයම්පී ධෛමෝ ධෛමෝ නාට්කරණෝ.

පුන ව පරං ආච්‍රිතයා හික්කු සනතුවෙකා හොති ඉත්තිතරහි විවර-පිණඩපාතසේනාසනගිලානප්‍රවායහෙසජප්පරික්ඩාරහි. යම්පාච්‍රිතයා හික්කු සනතුවෙකා හොති ඉත්තිතරහි විවරපිණඩපාතසේනාසන-ගිලානප්‍රවායහෙසජප්පරික්ඩාරහි, අයම්පී ධෛමෝ නාට්කරණෝ.

පුන ව පරං ආච්‍රිතයා හික්කු ආරඳිවිරියා විහරති, අකුසලානා ධෛමෝනා පහානාය කුසලානා ධෛමෝනා උපසම්පූද්‍ය එමවා දැඟපරක්ක-මෝ, අනික්වීතහුදුරෝ කුසලෝසු ධෛමෝසු. යම්පාච්‍රිතයා හික්කු-පේ-අයම්පී ධෛමෝ ධෛමෝ නාට්කරණෝ.

තව ද අනෙකක් කියම්. ඇවැන්නි, මහඟ තෙමේ කළඹ මිතුරන් ඇත්තේ, කළඹ යහළවන් ඇත්තේ කළඹමිතුරනට නැමුණේ වෙයි. ඇවැන්නි, ‘මහඟ තෙමේ කළඹ මිතුරන් ඇත්තේ කළඹ යහළවන් ඇත්තේ කළඹමිතුරනට ම නැමුණේ වේ’ යන යමෙක් ඇද්ද මේ ද නාටකරණ ධර්මයෙක.

තව ද අනෙකක් කියම්. ඇවැන්නි, මහඟ තෙමේ පුවව වෙයි, පුවව බව කරන දහමුන් ගෙන් පුන්ත වුයේ ඉවසනුයේ කරන අනුගාසනය ආදරයෙන් පිළිගන්නේ වෙයි. ඇවැන්නි, ‘මහඟ තෙමේ පුවව වෙයි ... අනුගාසනය ආදරයෙන් පිළිගන්නේ වේ’ යන යමෙක් ඇද්ද මේ ද නාටකරණ ධර්මයෙක.

තව ද අනෙකක් කියම්. ඇවැන්නි, ‘කුම කෙරෙම ද?’ ඒ අසා කළ පුතු වූ සබරමසරුවන් ගේ යම් කුද මහන් කටපුතු කෙනෙක් ඇද්ද මහඟ තෙමේ එහි දක්ෂ ද අනාලස් ද එයට උපායමාර්ග වූ තුවැණින් සමන්විත ද, එය කරනුයෙකි සමරථ ද එය පිළිබඳ විවාරණයෙකි සමරථ ද වෙයි. ඇවැන්නි, ... සබරම සරුවන් ගේ යම් කුද – මහන් කටපුතු කෙනෙක් ඇද්ද, ... එය පිළිබඳ විවාරණයෙකි සමරථ ද වේ යන යමෙක් ඇද්ද, මෙත් නාටකරණ ධර්මයෙක.

තව ද අනෙකක් කියම්. ඇවැන්නි, මහඟ තෙමේ ධර්මය කුමැත්තේ වෙයි. ප්‍රිය සමුද්‍රාර ඇත්තේ වෙයි. අභිජරමයෙකි අභිජනයයෙකි බුදුල ප්‍රමාදය ඇත්තේ වෙයි. ඇවැන්නි, ‘මහඟ තෙමේ ධර්මය කුමැත්තේ වෙයි ... අභිජරමයෙකි අභිජනයයෙකි බුදුල ප්‍රමාදය ඇත්තේ වෙයි’ යන යමෙක් ඇද්ද මේ ද නාටකරණ ධර්මයෙක.

තව ද අනෙකක් කියම්. ඇවැන්නි, මහඟ තෙමේ ඉතුරුතර විවර පිණ්ඩාත ගයනාසන ග්ලානප්‍රත්‍යෘෂිය ගෙහෙරු පරිශ්කාරයන් ගෙන් සතුවූ වෙයි. ඇවැන්නි, ‘මහඟ තෙමේ ඉතුරුතර විවර පිණ්ඩාත ගයනාසන ග්ලාන ප්‍රත්‍යෘෂිය පිණ්ඩාත ගයනාසන ග්ලාන ප්‍රත්‍යෘෂිය ගෙහෙරු පරිශ්කාරයන්ගෙන් සතුවූ වේ’ යන යමෙක් ඇද්ද, මේ ද නාටකරණ ධර්මයෙක.

තව ද අනෙකක් කියම්. ඇවැන්නි, මහඟ තෙමේ අකුසල්දාමුන් පහ කරනුවට කුසල් දහමුන් පිළිලබෙනුවට ආරඩි විරය ඇත්තේ, බල ඇත්තේ, දැඩි වැර ඇත්තේ, කුසල් දහම ලබනුවට බහා තො තැඩී විරය ඇත්තේ වෙශයි. ඇවැන්නි, ‘මහඟ තෙමේ... ආරඩි විරය ඇත්තේ... කුසල් දහම ලබනුවට බහා තො තැඩී විරය ඇත්තේ වෙශයි’ යන යමෙක් ඇද්ද, මේ ද නාටකරණ ධර්මයෙක.

පුත්‍ර ව්‍ය පරං ආච්චේසා හික්වූ සත්‍රීමා හොති පරමෙන සත්‍රීනොපක්‍රීන සමන්ත්‍රාගතේනා විරකත්‍ය විරහායිත්‍ය සරිතා අනුසාරිතා. යම්පාච්චේසා හික්වූ සත්‍රීමා හොති පරමෙන සත්‍රීනොපක්‍රීන සමන්ත්‍රාගතේනා විරහායිත්‍ය සරිතා අනුසාරිතා, අයම් ධිමෙමා නාලිකරණෝ.

පුත්‍ර ව්‍ය පරං ආච්චේසා හික්වූ පක්ෂූවා හොති උදයන්ත්‍රාමිනියා පක්ෂූය සමන්ත්‍රාගතේනා අරියාය නිබෙධාදිකාය සමමා දුක්ඩෑජියාමිනියා. යම්පාච්චේසා හික්වූ පක්ෂූවා හොති උදයන්ත්‍රාමිනියා පක්ෂූය සමන්ත්‍රාගතේනා අරියාය නිබෙධාදිකාය සමමා දුක්ඩෑජියාමිනියා, අයම් ධිමෙමා නාලිකරණෝ.

ඉමෙ දස ධමමා බිඹුකාරා.

කත මේ දස ධමමා භාවිතභ්‍රාවා? දස කසිණායතනාත්‍රී: පයටි-කසිණාමෙනා සක්‍රාන්තනාත්‍රී උද්ධිං අධිං තිරියං අඳුමාණං, ආපොකසිණාමෙනා සක්‍රාන්තනාත්‍රී -පෙ- තේලෝකසිණාමෙනා සක්‍රාන්තනාත්‍රී -පෙ- විජෝකසිණාමෙනා සක්‍රාන්තනාත්‍රී -පෙ- තීලුකසිණාමෙනා සක්‍රාන්තනාත්‍රී -පෙ- පිතකසිණාමෙනා සක්‍රාන්තනාත්‍රී -පෙ- ලොහිතකසිණා-මෙනා, සක්‍රාන්තනාත්‍රී පෙ- බිදුතකසිණාමෙනා සක්‍රාන්තනාත්‍රී -පෙ- ආකාසකසිණාමෙනා සක්‍රාන්තනාත්‍රී -පෙ- විස්කුකුණකසිණාමෙනා, සක්‍රාන්තනාත්‍රී උද්ධිං අධිං අඳුමාණං ඉමෙ දස ධමමා භාවිතභ්‍රාවා.

කතමේ දස ධමමා පරිශක්ෂූයා? දසායතනාත්‍රී: විස්බායතනා, රුපායතනා, සෞතායතනා, සදායතනා, සනායතනා, ගන්බායතනා, ජිවිහායතනා, රසායතනා, කායායතනා, පොට්ඨ්‍රායතනා.

ඉමෙ දස ධමමා පරිශක්ෂූයා.

කතමේ දස ධමමා පහාතභ්‍රාවා? දස මිව්‍යත්‍රා: මිව්‍යාදිවිධී, මිව්‍යා-සඩකපෙ, මිව්‍යාච්චාවා, මිව්‍යාකමෙනා, මිව්‍යාආලිවේ, මිව්‍යා-වායාමාව, මිව්‍යාසත්, මිව්‍යාසමාධි, මිව්‍යාක්‍රාණං, මිව්‍යාව්‍ලුතත්. ඉමෙ දස ධමමා පහාතභ්‍රාවා.

කතමේ දස ධමමා භාන්තායියා? දස අකුසලකම්පර්‍යා: පාණෙත්-පාතෙනා, අදිනතාදනා, කාමෙපු මිව්‍යාච්චාරා, මුසාච්චාදේ, පිසුණා වාචා, එරුසා වාචා, සම්පාදාපා, අහිර්කි, බ්‍රාපාදේ, මිව්‍යාදිවිධී. ඉමෙ දස ධමමා භාන්තායියා.

තව ද අනෙකක් කියම්. ඇවැන්නි, මහඟ තෙමෙ බොහෝ කළකට පෙර කළ දී ද, බොහෝ කළකට පෙර කි දී ද, සිහි කරනුයේ, පුනුප්‍රතා සිහි කරනුයේ උතුම ම සිහියෙන් ද සානානාවිත ප්‍රජායෙන් ද සමන්විත වූයේ, ස්මානිමත් වෙයි. ඇවැන්නි, ‘මහඟ තෙමෙ සිහි කරනුයේ පුනා පුනා සිහි කරනුයේ ස්මානිමත් වෙයි’ යන යමෙක් ඇද්ද, මේ ද නාටකරණ ධර්මයෙක.

තව ද අනෙකක් කියම්. ඇවැන්නි, මහඟ තෙමෙ ඉපැද්ම ද නැස්ම ද පිරිසිදිනු සමන් වූ, ලොහ ස්කන්ධියෙන් විදෙනුයෙහි සමන් වූ, මොනාවට දුක් වැනැස්මට යන, පිරිසිදු ප්‍රජායෙන් සමන්විත වූයේ ප්‍රජාවත් වෙයි. ඇවැන්නි, ‘මහඟ තෙමෙ ඉපැද්මත් වැනැස්මත් පිරිසිදිනු සමන් වූ, ලොහ ස්කන්ධියෙන් විදෙනුයෙහි සමන් වූ, මොනාවට දුක් වැනැස්මට යන පිරිසිදු ප්‍රජායෙන් සමන්විත වූයේ ප්‍රජාවත් වේ’ යන යමෙක් ඇද්ද, මේ ද නාටකරණ ධර්මයෙක.

මේ බහුපකාර ධර්ම දශය යැ.

හාවයිතව්‍ය ධර්ම දශය කවිර යැ? කහිණායනන දශය යැ: එකක් උඩ යට සරසු දෙකක් තොවූ (එකක් ම වූ) පයිනි කහිණය හඳුනායි. එකක්... ආපොකහිණය හඳුනායි, එකක්... තොරෝකහිණය හඳුනායි, එකක්... වායොකහිණය හඳුනායි, එකක්... තීලකහිණය හඳුනායි, එකක්... පිතකහිණය හඳුනායි. එකක්... ලොහිතකහිණය හඳුනායි, එකක්... ඔදුනකහිණය හඳුනායි, එකක්... ආකාසකහිණය හඳුනායි, එකක් උඩ යටු සරසු දෙකක් තොවූ (එකක් ම වූ) අප්‍රමාණ වූ විශ්වෘතකහිණය හඳුනායි. මේ හාවයිතව්‍ය ධර්ම දශය යැ.

පරිභේද ධර්ම දශය කවිර යැ? වක්ෂුරායනනය රුපායනනය මූළුරායනනය ගබ්දයනනය සුරායනනය ගන්ධායනනය ඒහ්වායනනය රසායනනය කායායනනය ස්ප්‍ර්‍ජ්වලව්‍යායනනය යන ආයතන දශය යැ.

මේ පරිභේද ධර්ම දශය යැ.

ප්‍රහාතව්‍ය ධර්ම දශය කවිර යැ? මිල්‍යාදාඡ්‍රීය මිල්‍යාසඩිකළ්පය මිල්‍යා-වවිනය මිල්‍යාකරමාන්තය මිල්‍යා ආඩ්වය මිල්‍යාව්‍යායාමය මිල්‍යාස්ථානය මිල්‍යාසමාධිය මිල්‍යාඇත්තය මිල්‍යාවිමුක්තිය යන මිල්‍යාන්යෝ යැ. මේ ප්‍රහාතව්‍ය ධර්ම දශය යැ.

හානහාගික ධර්ම දශය කවිර යැ? ප්‍රාණාතිපාතය අදත්තාදනය කාම-මිල්‍යාවාරය මාඡාවාදය පිසුණවවනය පරැශවවනය සම්ප්‍රලාපය අතිධියාව ව්‍යාපාදය මිල්‍යාදාඡ්‍රීය යන අකුණල කරම්පර දශය යැ. මේ හානහාගික ධර්ම දශය යැ.

කතම දස බමතා විසසහාගියා? දසකුසලකමතපරා : පාණාති-පාතා වෙරමණි, අදිනතාදනා, වෙරමණි, කාමමුසු මිව්‍යාචාරා වෙරමණි, මුසාචාද වෙරමණි, පිසුණාය වාචාය වෙරමණි, එරුසාය වාචාය වෙරමණි, සම්පූර්ණා වෙරමණි, අනැණිත්තා, අඩ්‍යාපාද්‍ය, සමාදිවයි. ඉමේ දස බමතා විසසහාගියා.

කතම දස බමතා යුප්‍රවිච්ඡියා? දස අරියචාසා : ඉධාවුසො හික්කු පක්ෂිභාවිප්පහිනා හොති ජළඩිසමන්තායනා එකාරසෙකිය ව්‍යුරා-පගසසනා, පත්‍රුත්‍රාපලේකසවෛව, සමවයසවේසනා අනාවිල-සබකපෝ පසකුදිකායසඩ්ටිරො සුව්‍රුත්‍රාක්‍රියෙනා සුව්‍රුත්‍රාක්‍රියෙනා.

කථක්ව ආවුසො හික්කු පක්ෂිභාවිප්පහිනා හොති : ඉධාවුසො හික්කුනා කාමවිජන්ද පහිනා හොති, බ්‍යාපාද්‍ය පහිනා හොති. රිනාමිදිං පහිනා, උදිච්චිතක්කුව්වා පහිනා හොති, විවිකිව්‍ය පහිනා හොති. එව් තො ආවුසො හික්කු පක්ෂිභාවිප්පහිනා හොති,

කථක්ව ආවුසො හික්කු ජළඩිසමන්තායනා හොති : ඉධාවුසො හික්කු වික්කුනා රුප් දිස්වා, තෙව සුමනා හොති න දුමමනා, උපෙක්ඩකා ව විහරති සමනා සම්පාදනා, සොතනන සඳා සුතා-පෙ- සානනා ගන්ධි- සායිනා- පෙ- කායෙන එශාවයිඛිං ජුයිනා- පෙ- මනසා බමතා වික්කුය තෙව සුමනා හොති න දුමමනා, උපෙක්ඩකා ව විහරති සමනා සම්පාදනා. එව් තො ආවුසො හික්කු ජළඩිසමන්තායනා හොති.

කථක්ව ආවුසො හික්කු එකාරසෙකි හොති : ඉධාවුසො හික්කු සතාරසෙකින වෙනසා සමන්තායනා හොති. එව් තො ආවුසො හික්කු එකාරසෙකි හොති.

කථක්ව ආවුසො හික්කු ව්‍යුරාපගසසනා හොති : ඉධාවුසො හික්කු සඩ්ඩායෙකා- පටිසසවති, සඩ්ඩායෙකා- අදිවාසසති, සඩ්ඩායෙකා- පරිව්‍රේෂති, සඩ්ඩායෙකා- විනොද්‍යති. එව් තො ආවුසො හික්කු ව්‍යුරාපසසනා හොති.

විශේෂභාගික ධර්ම දෙය කවර යැ? ප්‍රාණවධයෙන් වැළැක්ම, අදත්තා-දායෙන් වැළැක්ම, කාමමිච්චාවාරයෙන් වැළැක්ම, බොරුක්මෙන් වැළැක්ම, සේලාම කීමෙන් වැළැක්ම, පරෝස බේෂින් වැළැක්ම, සම්භ්‍රාපයෙන් වැළැක්ම, අනාඩිඩාව, අව්‍යාපාදය, සම්බන්ධුණ්ඩිය යන කුණල කර්මපථ දෙය යැ. මේ විශේෂභාගික ධර්ම දෙය යැ.

දුෂ්ප්‍රතිවිධා ධර්ම දෙය කවර යැ? ආර්යවාස දෙය යැ: ඇටුත්ති, මෙහි මහණ තෙමෙ අඩිග පසස්කින් වියුක්ත වූයේ, අඩිග සයෙකින් යුක්ත වූයේ, එක් ම ආරක්ෂාවක් ඇත්තේ, අප්‍රායණ සතරක් ඇත්තේ, මොනොවට බැහැර කරන ලද ප්‍රත්‍යාගක සත්‍ය ඇත්තේ, නො අඩු කොට මොනොවට දුරු කරන ලද එහෙකු ඇත්තේ, නොකැලැසුණු කල්පනා ඇත්තේ, සංයිදුණු කායසංස්කාර ඇත්තේ, මොනොවට මිදුණු සිතුත්තේ, මොනොවට මිදුණු ප්‍රජා ඇත්තේ වෙයි.

ඇටුත්ති, මහණ තෙමෙ කෙසේ නම් අඩිග පසස්කින් වියුක්ත වේ ද යන්: ඇටුත්ති, මෙහි මහණපුණේ කාමවිෂන්දය ප්‍රහිණ වෙයි, ව්‍යාපාදය ප්‍රහිණ වෙයි, පිනමිද්ධිය ප්‍රහිණ වෙයි, උද්ධිවක්කුවිවය ප්‍රහිණ වෙයි, විවිකිවිජාව ප්‍රහිණ වෙයි. ඇටුත්ති, මෙසේ ම මහණ තෙමෙ අඩිග පසස්කින් වියුක්ත වෙයි.

ඇටුත්ති, මහණ තෙමෙ කෙසේ නම් අඩිග සයෙකින් යුක්ත වේ ද යන්: ඇටුත්ති, මෙහි මහණ තෙමෙ ඇයින් රුපයක් දැක නො ම සතුවූ ද වෙයි, නො ම නොසතුවූ ද වෙයි. සිහි ඇත්තේ තුවිණින් දත්තේ උපෙක්ෂක වැ වෙසයි. කනින් හඩින් අසා ... තැහැයෙන් ගඳක් අසා ... ද්‍රින් රසක් විද, ... කයින් හැපෙන දුයක් පැහැයැ ... මනයින් දහම් අරමුණක් සිතා නො ම සතුවූ ද වෙයි, නො ම නොසතුවූ ද වෙයි. සිහි ඇත්තේ, තුවිණින් දත්තේ, උපෙක්ෂක ද වැ වෙසයි. ඇටුත්ති, මෙසේ ම මහණ අඩිග සයෙකින් යුක්ත වෙයි.

ඇටුත්ති, මහණ තෙමෙ කෙසේ නම් එක ම ආරක්ෂාවක් ඇත්තේ වේ ද යන්: ඇටුත්ති, මෙහි මහණ තෙමෙ සිහිය ම ආරක්ෂාව කොටුනී සිනින් යුක්ත වෙයි. ඇටුත්ති, මහණ තෙමෙ මෙසේ ම එක් ආරක්ෂාවක් ඇත්තේ වෙයි.

ඇටුත්ති, කෙසේ නම් මහණ තෙමෙ අප්‍රායණ සතරක් ඇත්තේ වේ ද යන්: ඇටුත්ති, මෙහි මහණ තෙමෙ තුවිණින් සලකා, එකක් සෙවියි, තුවිණින් බලා එකක් ඉවසයි, තුවිණින් බලා එකක් පහ කෙරෙයි, තුවිණින් බලා එකක් ඉවත් කරයි. ඇටුත්ති, මෙසේ ම මහණ තෙමෙ අප්‍රායණ සතරක් ඇත්තේ වෙයි.

කථුවේ ආවුසා හිකුවූ පත්‍රන්කපලේකසවේවා, හොති: ඉධාවුසා හිකුවූනා යානි හි පුද්ගලුමෙහුමූලණානා පුද්ගලපලේකසවානි සබඳති තානි තුන්නානි හොත්ති පත්‍රන්නානි වත්තානි වත්තානි මුත්තානි පහි-නානි පටිප්පසදානි, එව් ගො ආවුසා හිකුවූ පත්‍රන්කපලේක-සවේවා හොති.

කථුවේ ආවුසා හිකුවූ සමවයසවේයසනා හොති; ඉධාවුසා හිකුවූනා කාමෝසනා පහිනා හොති, හවේසනා පහිනා හොති, මූහුමලිරෝසනා පටිප්පසදානි හොති. එව් ගො ආවුසා හිකුවූ සමවයසවේයසනා හොති.

කථුවේ ආවුසා හිකුවූ අනාවිලසඩකපෝ හොති: ඉධාවුසා හිකුවූනා කාමසඩකපෝ පහිනා හොති, බ්‍රාජාදයඩකපෝ පහිනා හොති, විඩිංසාසඩකපෝ පහිනා හොති එව් ගො ආවුසා හිකුවූ අනාවිලසඩකපෝ හොති.

කථුවේ ආවුසා හිකුවූ පසසදාකායසඩකාරෝ හොති: ඉධාවුසා හිකුවූ සුබසය ව පහානා දුක්කිසය ව පහානා පුදෙකිව සෞමනසසදේමන-සසානා අකුගමා අදුක්කිමසුබං උපෙක්කාසත්පාරීසුදාං වත්ත්‍යං ක්‍රිංනා උපසම්පූර්ණ විහරති. එව් ගො ආවුසා හිකුවූ පසසදාකායසඩකාරෝ හොති.

කථුවේ ආවුසා හිකුවූ සුවිමුත්‍රකාවිතකා හොති: ඉධාවුසා හිකුවූනා රාගාවිතකා විමුත්‍රකා හොති, දෙසා විතකා විමුත්‍රකා හොති, මොහා විතකා විමුත්‍රකා හොති. එව් ගො ආවුසා හිකුවූ සුවිමුත්‍රකා-විතකා හොති.

කථුවේ ආවුසා හිකුවූ සුවිමුත්‍රකපසසුදු හොති: ඉධාවුසා හිකුවූ රාගා මේ පහිනා උචිතනැමුලා තාලුවනුළුකතො අනඟාවං කතො, අායතිං අනුජාදධමො'ති පරානාති, දෙසා -පෙ- මොගො -පෙ- පරානාති, එව් ගො ආවුසා හිකුවූ සුවිමුත්‍රකපසසුදු හොති.

ඉමම දිය බමමා දුප්පරිවිජකී.

ඇවැන්නි, කෙසේ නම් මහණ තෙමේ මොනොවට බැහැර කරන ලද ප්‍රතේත්‍යක සත්‍ය ඇත්තේ වේ ද යන්: ඇවැන්නි, බොහෝ මහණ බමුණන් ගේ යම් බොහෝ ප්‍රතේත්‍යක සත්‍ය කෙනෙක් වෙත් ද, මෙහි මහණහු එසින් ඔහු හැම බැහැර කරන ලද්දහු, දුරු කරන ලද්දහු, හැර දමන ලද්දහු, පහ කරන ලද්දහු, මුදන ලද්දහු, එහයින් ම ප්‍රහිණ ව්‍යවාහු, සංසිදුණාහු වෙත්. ඇවැන්නි, මහණ තෙමේ මෙසේ ම බැහැර කරන ලද ප්‍රතේත්‍යක සත්‍ය ඇත්තේ වෙයි.

ඇවැන්නි, මහණ තෙමේ කෙසේ නම් නො අඩු කොට, මොනොවට දුරු කරන ලද එෂණා ඇත්තේ වේ ද යන්: ඇවැන්නි, මෙහි මහණහු ගේ කාම එෂණාව ප්‍රහිණ වෙයි, හට එෂණාව ප්‍රහිණ වෙයි, බුජ්මවරයා එෂණාව සංසිදුණෙන් වෙයි. ඇවැන්නි, මෙසේ ම මහණ තෙමේ මොනොවට නො අඩු කොට දුරු කරන ලද එෂණා ඇත්තේ වෙයි.

ඇවැන්නි, මහණ තෙමේ කෙසේ නම් නො කැලැකුණු කළේපනා ඇත්තේ වේ ද යන්: ඇවැන්නි, මෙහි මහණහු ගේ කාම සංකල්පය ප්‍රහිණ වෙයි, ව්‍යාපාද සංකල්පය ප්‍රහිණ වෙයි, විහිංසා සංකල්පය ප්‍රහිණ වෙයි. ඇවැන්නි, මෙසේ ම මහණ තෙමේ නො කැලැකුණු සංකල්ප ඇත්තේ වෙයි.

ඇවැන්නි, මහණ තෙමේ කෙසේ නම් සංසිදුණු සංස්කාර ඇත්තේ වේ ද යන්: ඇවැන්නි, මෙහි මහණ තෙමේ සුබවේදනාවගේ ද ප්‍රහාණයෙන් දුෂ්චෙවේදනාවගේ ද ප්‍රහාණයෙන් පළමු කොට ම සෞම්නස් දෙම්නාස් වේදනාවත් දුරු වීමෙන් දුක් ද නොවු සුව ද නොවු, උපක්ෂාවගේ ද ස්මෘතියගේ ද පිරිසිදු බව ඇති සතරවන ධ්‍යාහායට පැමිණ වෙයෙදි. ඇවැන්නි, මෙසේ ම මහණ තෙමේ සංසිදුණු කායසංස්කාර ඇත්තේ වෙයි.

ඇවැන්නි, මහණ තෙමේ කෙසේ නම් මොනොවට මිදුණු සිතුත්තේ වේ ද යන්: ඇවැන්නි, මෙහි මහණහු ගේ සිත් රාගය කෙරෙන් මිදුණේ වෙයි, දෙව්ශය කෙරෙන් මිදුණේ වෙයි, මොහය කෙරෙන් මිදුණේ වෙයි. ඇවැන්නි, මෙසේ ම මහණ තෙමේ මොනොවට මිදුණු සිතුත්තේ වෙයි.

ඇවැන්නි, මහණ තෙමේ කෙසේ නම් මොනොවට මිදුණු ප්‍රජ්වල ඇත්තේ වේ ද යන්: ඇවැන්නි, මෙහි මහණ තෙමේ 'මාග්' රාගය ප්‍රහිණ ය සිද දමන ලද මුල් ඇත්තේ ය, උදුරන ලද තල් රැකක් මෙන් කරන ලද්දේ ය නැවැත නොහැවයන්නා බවට පැමිණියේ ය, යලි නො උපදන සවහාවය ඇත්තේ වේ යැ' දි දේ. ඇවැන්නි, මහණ තෙමේ මෙසේ ම මොනොවට මිදුණු ප්‍රජ් ඇත්තේ වෙයි.

මෙ දුම්ප්‍රතිවිධා ධර්ම දෙය යෑ.

කතමේ දස ධමමා, උපජාතද්‍රව්‍යඩා? දස සඳහා: අසුහසඳහා, මරණ සඳහා, ආහාර පටිකකුලසඳහා, සබඳලාකේ අනැයිරතසඳහා, අතිවි-සඳහා, අතිවේච දුක්ඩසඳහා, දුලක් අනැකුසඳහා, පහානසඳහා, විරාගසඳහා, නිරෝධසඳහා. ඉමත් දස ධමමා, උපජාතද්‍රව්‍යඩා.

කතමේ දස ධමමා, අභිජන්‍යයා? දස නිජ්‍රව්‍යඩා: සම්බැදිවිසස මිව්‍යාදිවිසි නිජ්‍රීණ්‍යාන් ගෙවි මිව්‍යාදිවිසිවවයා අනෙකේ පාපකා අකුසලා ධමමා සම්බැදිවිතයි. තෙ වසස නිජ්‍රීණ්‍යා ගොනකි. සම්බැදිවි-පවවයා ව අනෙකේ කුසලා ධමමා හාවනා පාරිපුරි. ගව්‍යතයි.

සම්බැදිප්‍රසස මිව්‍යාසඩිප්‍රස නිජ්‍රීණ්‍යා ගොනි, ගෙවි මිව්‍යාසඩිප්‍රසවවයා අනෙකේ පාපකා අකුසලා ධමමා සම්බැදිවිතයි, තෙ වසස නිජ්‍රීණ්‍යා ගොනකි, සම්බැදිප්‍රසවවවයා ව අනෙකේ කුසලා ධමමා හාවනා පාරිපුරි. ගව්‍යතයි.

සම්බැදිවසස මිව්‍යාව්‍යාව්‍ය නිජ්‍රීණ්‍යා ගොනි, ගෙවි මිව්‍යාව්‍යාවස්‍ය අනෙකේ පාපකා අකුසලා ධමමා සම්බැදිවිතයි, තෙ වසස නිජ්‍රීණ්‍යා ගොනකි, සම්බැදිවසස මිව්‍යාව්‍යාවවයා ව අනෙකේ කුසලා ධමමා හාවනා පාරිපුරි. ගව්‍යතයි.

සම්බැදිමෙන්සස මිව්‍යාකමෙන්සා නිජ්‍රීණ්‍යා ගොනි, ගෙවි මිව්‍යාකමෙන්පවවයා අනෙකේ පාපකා අකුසලා ධමමා සම්බැදිවිතයි, තෙ වසස නිජ්‍රීණ්‍යා ගොනකි, සම්බැදිමෙන්සාපවවයා ව අනෙකේ කුසලා ධමමා, හාවනා පාරිපුරි. ගව්‍යතයි.

සම්බැදිවසස මිව්‍යාආලීවා, නිජ්‍රීණ්‍යා ගොනි, ගෙවි මිව්‍යාආලීවස්‍ය අනෙකේ පාපකා අකුසලා ධමමා සම්බැදිවිතයි, තෙ වසස නිජ්‍රීණ්‍යා ගොනකි, සම්බැදිවසස මිව්‍යාආලීවවවයා ව අනෙකේ කුසලා ධමමා, හාවනා පාරිපුරි. ගව්‍යතයි.

ලත්පාදිතවා ධරම දශය කවර යැ? අදුහසන්දෙව, මරණසන්දෙව, ආහාරයෙහි ප්‍රතිකුලසන්දෙව, සියලු ලොවෙහි අනෑරිත සන්දෙව, අතිත්‍ය-සන්දෙව, අතිත්‍යයෙහි දුෂ්චර සන්දෙව, ප්‍රාහාණසන්දෙව, විරාගසන්දෙව, නිරෝධසන්දෙව යන දා සන්දෙවේ යැ. මේ උත්පාදිතවා දා ධරමයේ යැ.

අභිජ්‍ය ධරම දා කවර යැ? දා නිර්පර වස්තුපු (අකුසල් දිරා යුමට කරුණු වන දා) ය. සම්බන්ධාෂ්ථවිකයා ගේ (සන්තානයෙහි) මිල්‍යා-දාෂ්ථවිය දිරාපත් වෙයි, මිල්‍යාදාෂ්ථවිප්‍රත්‍යායයෙන් යම් තොටක් ලාමක අකුෂල ධරමයේ උපදානාපු ද ඔහුගේ සන්තානයෙහි ඒ අකුසල්පු ද දිරාපත් වෙත්. සම්බන්ධාෂ්ථවි ප්‍රත්‍යායයෙන් ද තොයෙක් කුෂල ධරමයේ හාවනායෙන් පරිපුරුණත්වයට යෙත්.

සම්බන්ධාෂ්ථවිකල්පතා ඇත්තපු ගේ (සන්තානයෙහි) මිල්‍යාසඩ්‍යිකල්පය දිරා ගියේ වෙයි. මිල්‍යාසඩ්‍යිකල්පප්‍රත්‍යායයෙන් යම් තොයෙක් ලාමක අකුෂල ධරමයේ උපදානාපු ද, ඔහුගේ (සන්තානයෙහි) ඒ අකුසල්පු ද දිරාගියාපු වෙත්. සම්බන්ධාෂ්ථවිකල්පප්‍රත්‍යායයෙන් ද තොයෙක් කුෂල ධරමයේ හාවනායෙන් පරිපුරුණත්වයට යෙත්.

සම්බන්ධාෂ්ථවිනා ඇත්තපු ගේ (සන්තානයෙහි) මිල්‍යාවවනය දිරා ගියේ වෙයි. මිල්‍යාවවන ප්‍රත්‍යායයෙන් යම් තොයෙක් ලාමක අකුෂල ධරම කෙතොක් හටගන්නාපු ද, ඔහුගේ සතන්ති ඒ අකුසල්පු ද දිරා ගියාපු වෙත්. සම්බන්ධාෂ්ථවිනාප්‍රත්‍යායයෙන් ද තොයෙක් කුසල් දහම්පු හාවනායෙන් පරිපුරුණත්වයට යෙත්.

සම්බන්ධාෂ්ථවිනා ඇත්තපු ගේ (සන්තානයෙහි) මිල්‍යාකරමානත්තය දිරා ගියේ වෙයි. මිල්‍යාකරමානත්තප්‍රත්‍යායයෙන් යම් තොයෙක් ලාමක අකුෂල ධරම කෙතොක් හටගන්නාපු ද, ඔහුගේ සන්තානයෙහි ඒ අකුසල්පු ද දිරා ගියාපු වෙත්. සම්බන්ධාෂ්ථවිනාප්‍රත්‍යායයෙන් ද තොයෙක් කුසල් දහම්පු හාවනායෙන් පරිපුරුණත්වයට යෙත්.

සම්බන්ධාෂ්ථවිය ඇත්තපුගේ (සන්තානයෙහි) මිල්‍යාආල්වය දිරාගියේ වෙයි. මිල්‍යාආල්වප්‍රත්‍යායයෙන් යම් තොයෙක් ලාමක අකුෂල ධරම කෙතොක් හටගන්නාපු ද, ඔහුගේ (සන්තානයෙහි) ඒ අකුසල්පු ද දිරාගියාපු වෙත්, සම්බන්ධාෂ්ථවියයෙන් ද තොයෙක් කුසල් දහම්පු හාවනායෙන් පරිපුරුණත්වයට යෙත්.

සමාචාර්යාමසය මිව්‍යාචාර්යාමේ නිජපීණෝ හොති. යෙ ව මිව්‍යාචාර්යාමපවත්‍ය අනෙකු පාපකා අකුසලා ධමමා සමහවන්නි තේ වසය නිජපීණෝ හොත්ති. සමාචාර්යාමපවත්‍ය ව අනෙකු කුසලා ධමමා, හාවනා පාරිපුරිං ගව්තන්.

සමාසනිසය මිව්‍යාසනි නිජපීණෝ හොති. යෙ ව මිව්‍යාසනි-පවත්‍ය අනෙකු පාපකා අකුසලා ධමමා සමහවන්නි, තේ වසය නිජපීණෝ හොත්ති, සමාසනිපවත්‍ය ව අනෙකු කුසලා ධමමා, හාවනා පාරිපුරිං ගව්තන්.

සමාසමාධිසය මිව්‍යාසමාධි නිජපීණෝ හොති. යෙ ව මිව්‍යාසමාධිපවත්‍ය අනෙකු පාපකා අකුසලා ධමමා, සමහවන්නි, තේ වසය නිජපීණෝ හොත්ති, සමාසමාධිපවත්‍ය ව අනෙකු කුසලා ධමමා හාවනා පාරිපුරිං ගව්තන්.

සමානුරුණසය මිව්‍යානුරුණ. නිජපීණෝ. හොති. යෙ ව මිව්‍යානුරුණපවත්‍ය අනෙකු පාපකා අකුසලා ධමමා සමහවන්නි, තේ වසය නිජපීණෝ හොත්ති, සමානුරුණපවත්‍ය ව අනෙකු කුසලා ධමමා හාවනා පාරිපුරිං ගව්තන්.

සමාව්‍යුත්තිසය මිව්‍යාව්‍යුත්තින් නිජපීණෝ හොති. යෙ ව මිව්‍යාව්‍යුත්තිනිපවත්‍ය අනෙකු පාපකා අකුසලා ධමමා සමහවන්නි, තේ වසය නිජපීණෝ හොත්ති, සමාව්‍යුත්තිනිපවත්‍ය ව අනෙකු කුසලා ධමමා හාවනා පාරිපුරිං ගව්තන්.

ඉමේ දස ධමමා අභිකෘතයා,

කතමේ දස ධමමා, සවැනිකාතබඩා? දස අසෙක්වා ධමමා: අලසක්වා සමමාදියි, අසෙක්වා සමාසවිකපෝ, අසෙක්වා සමාචාර්යා, අසෙක්වා සමාකමතමහෝ, අසෙක්වා සමාදාජ්‍යවා, අසෙක්වා සමාචාර්යාමේ, අසෙක්වා සමාසනි, අසෙක්වා සමාසමාධි, අසෙක්වා සමානුරුණ, අසෙක්වා සමාව්‍යුත්තින්.

ඉමේ දස ධමමා සවැනිකාතබඩා.

සම්බන්ධවායාමය ඇත්තහු ගේ (සන්තානයෙහි) මිථ්‍යාව්‍යායාමය දිරා ගියේ වෙයි, මිථ්‍යාව්‍යායාමප්‍රත්‍යායයෙන් යම් තොයෙක් ලාමක අකුණල ධර්ම කෙනෙකුන් හටගන්නාහු ද, ඒ අකුසල්හු ද ඔහුගේ (සන්තානයෙහි) දිරාගියාහු වෙත්. සම්බන්ධවායායාමප්‍රත්‍යායයෙන්ද තොයෙක් කුසල් දහම්පු හාවනායෙන් පිරිමට යෙත්.

සම්බන්ධමාධිය ඇත්තහු ගේ (සන්තානයෙහි) මිථ්‍යාස්මාධිය දිරා ගියේ වෙයි. මිථ්‍යාස්මාධිප්‍රත්‍යායයෙන් යම් තොයෙක් ලාමක අකුණල ධර්ම කෙනෙකුන් හටගන්නාහු ද, ඔහු ගේ ඒ අකුසල්හු ද දිරාගියාහු වෙත්. සම්බන්ධමාධිප්‍රත්‍යායයෙන්ද තොයෙක් කුසල් දහම්පු හාවනායෙන් පිරිමට යෙත්.

සම්බන්ධමාධිය ඇත්තහු ගේ (සන්තානයෙහි) මිථ්‍යාසමාධිය දිරාගියේ වෙයි. මිථ්‍යාසමාධිප්‍රත්‍යායයෙන් යම් තොයෙක් ලාමක අකුණල ධර්ම කෙනෙකුන් හටගන්නාහු ද, ඔහු ගේ ඒ අකුසල්හු ද දිරාගියාහු වෙත්. සම්බන්ධමාධිප්‍රත්‍යායයෙන්ද තොයෙක් කුසල් දහම්පු හාවනායෙන් පිරිමට යෙත්.

සම්බන්ධනය ඇත්තහු ගේ (සන්තානයෙහි) මිථ්‍යාභානය දිරාගියේ වෙයි. මිථ්‍යාභානප්‍රත්‍යායයෙන් යම් තොයෙක් ලාමක අකුණල ධර්ම කෙනෙකුන් හටගන්නාහු ද, ඔහු ගේ ඒ අකුසල්හු ද දිරාගියාහු වෙත්. සම්බන්ධඩානප්‍රත්‍යායයෙන්ද තොයෙක් කුසල් දහම්පු හාවනායෙන් පිරිමට යෙත්.

සම්බන්ධවිමුක්තිය ඇත්තහු ගේ (සන්තානයෙහි) මිථ්‍යාවිමුක්තිය දිරා ගියේ වෙයි. මිථ්‍යාවිමුක්තිප්‍රත්‍යායයෙන් යම් තොයෙක් ලාමක අකුණල ධර්ම කෙනෙකුන් හටගන්නාහු ද, ඔහු ගේ ඒ අකුසල්හු ද දිරාගියාහු වෙත්. සම්බන්ධවිමුක්තිප්‍රත්‍යායයෙන්ද තොයෙක් කුසල් දහම්පු හාවනායෙන් පිරිමට යෙත්.

මෙ අභිජ්‍ය (වෙශේයි තුවිණින් දත් පුතු) ධර්ම දැය යැ.

සාක්ෂාත්කරණවා ධර්ම දැය කවර යැ? අගෙක්ෂ සම්බන්ධඩාජ්විය, අගෙක්ෂසම්බන්ධචිකල්පය, අගෙක්ෂ සම්බන්ධවනය, අගෙක්ෂ සම්බන්කරමාත්තය, අගෙක්ෂ සම්බන්ධවාය, අගෙක්ෂ සම්බන්ධයාමය, අගෙක්ෂ සම්බන්ධමාධිය, අගෙක්ෂ සම්බන්ධමාධිය, අගෙක්ෂ සම්බන්ධඩානය, අගෙක්ෂ සම්බන්ධවිමුක්තිය යනා අගෙක්ෂ ධර්ම දැය යැ.

මෙ සාක්ෂාත්කරණවා ධර්ම දැය යැ.

දීසනිකායෝ, පාරීකවගෙනා,

දැපුතකරපුතකා.

ඉත් ඉමෙ සත ඔම්මා ඩුතා තව්‍ය තරා අවිතරා, අනෙකුදරා සම්ම තරාගතෙනා අහිසම්බුද්ධා'නි.

ඉදමලේවාවායසමා සාරීපුතෙකු. අනෙකමනා ගෙ හිකුවූ ආයසමතෙනා සාරීපුතකසා භාජිතා අහිනානුත්තා.

දැපුතකරපුතකා. නිවධීතා. එකාද්සම්.

පාරීකවගෙනා' නිවධීතා

තසුදුනා:

පාචිකා ව' උදුමෙරු¹ වකකවහි අයෙකුදක්.
සමපසාදා ව පාසාදා² මහාපුරිසලකඩිණා.
සිගාලාවානාටියකා³ සඩිනි ව දැපුතකර.
එකාද්සකි පුළතක් පාරීකවගෙනා'නි වූවත්,

නිවධීතා දීසනිකායෝ.

-
1. පාචිකවගෙනා (ශාන යානා)
 2. පාචිකාව (යානා) පාචිකාදුම්බි චෙව ()
 3. සමපසාදාවාසාදා (මරයා)
 4. සිගාලාවානාටියකා. (මරයා)

මෙසේ ගුත වූ තත්ත්ව වූ තර්ඩ වූ අවිතර වූ අනානුර වූ මේ සියයෝක් ධර්මයෝ තරාගතයන් වහන්සේ විසින් මනා කොට විශිෂ්ට භානායෙන් දැනගත්තා ලදුය”.

අපුණුමත් ගාරීපුත්‍ර තෙරණුවේ මෙය විදුලහ. ආරාධිත සින් ඇති එම මහණු අපුණුමත් ගාරීපුත්‍රයන් ගේ වචනය මැනැවැ දි පිළිගත්හ.

එකොලොස්වන දෙයේත්තර සූත්‍රය නිමියේ යැ.

පාලිකවරුගේ සි.

මේ එහි උද්දානය යු:

පාලික සූත්‍රය ද උදුම්බර සූත්‍රය ද වික්‍රිවර්තන් සූත්‍රය ද අග්‍රස්ස්ස් සූත්‍රය ද සම්පූෂාදන සූත්‍රය ද පාසුදික සූත්‍රය ද මහාපුරුෂලක්ෂණ සූත්‍රය ද ගාගාලපූත්‍රය ද ආචානාරියක සූත්‍රය ද සඩිගිති සූත්‍රය ද දෙයාත්තර සූත්‍රය ද යන එකොලොස් සූත්‍රයන් කරණ කොට ගෙන පාලික වර්ගය යැ දි කියනු ලැබේ.

දික්සනිය නිමිත්තේ සි.

දිස්නිකායේ-පාලිකවගෙ

ගාජාදීපාද-සුචි

අ

- අකුණෂ අප්‍රේස සුද්ධි 320, 340
- අකොකාධක්ෂ අදිවයිනි අදි 258
- අකොකාසහණබන විශේෂකාරී 278
- අක්කිලියා හොති
 - අගාරමාවස 242
- අක්කින්නේයා වාරුණී නවවි-
ගිත 296
- අක්කුහි දික්කතනි පුර 296
- අඩුන් පිබනි 296
- අඩුන් නමන්ත්‍ර 316, 334
- අක්කුදනුපරෝ මිනොනා 300
- අක්කුදනුපරෝ හොති 298
- අතියින් අතිලංජනු 296
- අත්තියෙම සංඛිත පුරෝගිරි 252
- අඋ වේ පබඩති හවති
 - විපාකො 286
- අඋ වෙමි පබඩති යො
 - මනුජා 274
- අභියාගිනො ව නිපුණා 270
- අමයුද්ධී අනුවච්චනා ...
- අමනුසාපි ත වන්තනි 316, 318
320, 324, 336, 338, 342
- අවිවාදවච්චනාකාරී පුගිරි 278

ඉ

- ඉතො සා උත්තරා දිසා 324, 342
- ඉතො සා දක්වීණා දිසා 324, 342
- ඉන්වාහනා කනා 322, 340
- ඉධ මැඩිපතිසා කාමහොයි 264
- ඉන්දා සොමො වරුණො ව
330, 342

උ

- උට්ඩානකා අනාලසා 314
- උනතරෙන කපිවතෙනා 322, 340
- උපකාරෝ ව යො මිනොනා 332
- උහුමුපානීතලොමවාසසා 254
- උසුරසෙයා පරදුරසෙවනා 296

ඌ

- ඌකන හොගේ හුණෝයා 302
- ඌණයාරුබොත්ති තමාපු
 - පුගෙලා 256
- ඌත බො සඩිගහා ලොකේ 310
- ඌත නිමිතෙන වත්තුරෝ 292
- ඌව නා තක් රානාති 316, 320
336, 338
- ඌව හොගේ සමාගම්බා 302

ඌ

- ඌමාරිවාහනා කනා 322, 340
- ඌමුණ්ඩානා ආධිපති 318, 336

කො

- කොඹාහමනාසා නමන්ත්‍ර 314, 334

බ

- බජ්ජහොරනා අඋ ලෙයා
සායිය 250
- බනතියා සොමේ ජනෙනතස්මි ...

ග

- ගැඩ්ඩානා ආධිපති 316, 336
- ගැඩ්ඩාපුරයක්රකිසෙස්සි 282

ගාරාදිපාද පූඩ්

ග	ත	
ගාලී. එකබුරු. කන්‍යා	320	තා. කන්‍යා ඉතො වුතො
ග		දිවමුපපණ් 282
ගිහිනොපි ඉජකින් යථාගැනීනා	280	තා. කන්‍යාන ඉතො වුතො දිව් 260
ගිහිමිපි සනාන. උපවිහාන් ජනො	276	තා. කමම්. කන්‍යා කුසල. පූඩ්දයා.
ගිහිපි ධෙකුදෙන බනෙන වචියින්	266	තා. ගිහිස්සපි තද්‍යා ජෝතකා. 250
ග		තා. ලක්ඩිජාන් නු බහවේ, සමාගතා
ගෙහමාවසන් වෙ තථා විඛේ	254	තා. මෙයා හෘත්ත්නිකා සමාගතා 286
ගෙහමාවසන් නරෝ අපබැජ් 260		
ගො		
ගොපාලු. පූඩ්පෙනෙධාව 330, 348		
ව		
වටිය පුන ඉඩාගතො සමානො	248, 252	තෙනා සෞ පූවරිතෙන කමුළුනා
ඡ		254
ජනු දෙයා හයා මොහා 290, 292		තෙනාභු නා. අතිනිපුණා
ජී		විවකුණා 268
ජීවකුෂ්ට්‍යවක සදේශ්‍ය	324, 342	තෙනෙව සෞ පූගනීපු
ඇ		පෙවවමොද්‍යාන් 268
ඇඳුනිහි මිනෙහි ව බන්ධිවෙහි ව	266	ද
ත		
තන් නිව්වාලා රුකු රුකු	322, 342	දුනකුද් පෙයාවිජ්‍යකුද්
තසම්, එව්. විදේමස 316, 318 320	324, 336, 338, 342	310
තසක ව නාගරා අභු	322, 340	දුනමි වත්තාවිරියතකුද්
තසෙයාදකරා බභු ගිහි ව		250
තසෙයාදකරා බභු ගිහි ව	286	න
තසෙයාදකරා බභු ගිහි ව		
තා ව විසට. තව රිසාවි	270	
තා තෙ බිජ. පවිත්‍යනී	320, 340	
තා දිවා සෞප්පයිලෙන	296	
තා පාණිදෙණබහි පනාර		
තා පාණිදෙණබහි පනාර	268	
නා		
තාගානා. ආධිපති	320, 338	

ගාජ්දිපාද සුචී

ප	ම
පසුදුපරිලාභගතතා කමුණා 258	මනසා පියා හදයගාමිනියා 280
පටිභාගියා මනුරේසු ඉඩ 272	මරණ වධහයතතා විදිනා 248
පැකිතතා සිලසම්පූර්ණතා 302, 310	
පනාදු ඕපමෙස්සු ව 330 348	
පබරතන් ව අනොමතිකකමා 254	
පසුතපුතෙකා හවති කථාවිධා 262	
ආ	මා
පාණාත්‍යාත්‍යා අදිතතාදාතා 290	මාතා පිතා දිසා පුබිතා 308
පාරමිතතා පාපකම් 296	
ප	මි
පියදසකතා ගිහිපි සතෙනා ව 272	මිවහාලීවක්‍රා අවසාහී සමෙන ව්‍යතන් 284
පී	ය
පුතතාපි තසස බහවේ, 316, 318 320, 324, 336, 338, 342	යකඩානා ආධිපති 324, 342
පුබඩහමා සුවරිතතසු අපු 272.	යතා උගෙවුණත් සුරියා 316, 334
පුර පුරතා පුරීමාපු රාත්‍යාපු 244, 256, 260	යත් වෛගෙවුණත් සුරියා 318, 338
	යදි බත්තියා හවති තුම්පති 278
ඛ	යදි ව ජහති සංඛ්‍යාමහාය. 252
බහුතරා පබඳතසස ඉරියතා 262	යසම්, ව සංඛ්‍යාමහා එතෙ 310
බහු විවිධ නිමිත්තාලකඩිණුක්‍රී 264	යසස වූගෙතෙ සුරියා 316, 336
බ්‍යාකංපු වෙයාණ්ඩතිකා සමාගතා 242, 246	යසස වෛගෙතෙ සුරියා 318, 338
හ	යෝ
හවති පරිර්තසසකවර විධෙයා 252	යෝ වාපි නිබුතා ලෙළාකේ 316, 334
හවති යදි ගිහි විර් යපති 248	යෝන උක්කරකුරු රමා, 320, 340
	යෝන පෙතා පවුවවතනි 318, 336
භ	
භුතාන ගෙළක බලමුසිකායා 40	
භූ	ර
භූතාන ගෙළක බලමුසිකායා 40	රශ සැකුණු, හොති බහුරතා 286
රා	රා
රාජ්‍යා ගොති සුදුපරධායා 282	රාජ්‍යා ගොති සුදුපරධායා 282

ගාලුදිපාද සූචි

ල	සා	
ලද්ධා මානුසක් හට් තතො 284	සාතාගිරෝ හෙමවතො 330, 348	
උ		
උහි අව්‍යාදන වන්තමාසක- පාපුරණානා 260	සිපෙසු විජ්‍යාවරණසු කමෙමසු 250	
ච		
චැහා ති අත්‍යාන් සමේකියාන ...		
ඩ		
චිප්පිසු නමන්සු 314, 334		
ව		
වේදිනා සේ, සුවරිතසු බල් 272, 280	පුකසාලිකසදේ නෑ 324, 342	
වෙහුතියා සංහිතගෙදකාරී 276	පුගතීසු සේ එලවිජාක් 270, 278	
වෙසුභුසු නමන්සු 314, 334	පුහුරෝ සුසු පුසුරුයිතො, සුරාතො 248	
ස		
සගෙ වෙදයති නරෝ සුබඩානි 284	සේතා සුපුරුණා මුදුතුල සත්‍යිගා 274	
සඛිහනාකා මිත්‍යකරා 310	සේ	
සවේ ව පබඩුපෙන් තාදිසේ 244, 246, 256, 258	සේ තෙන කමෙමන නීදිවි。 සමක්කම් 244	
සවේ න පබඩුමුපෙන් තාදිසේ 246, 258	සේ තෙන කමෙමන දිවි。 අපක්කම් 242, 262	
සව්ව පටිසෙකුසු පුරිමාසු රාත්‍යා 274	හ	
සව්ව ව ධෙමෙම ව දෙමෙ ව සංයමේ 242	හත්‍යානා අසක්‍යානා 322, 340	
සද්ධාය සිලෙන සුතෙන බුද්ධියා 266	සි	
සක්වුසකමද ඉධානිගව්‍යති 250	හිතා දෙවමනුසානා 316, 334	
සම්පර්ලාප් න අඩුයිතත්ත්වා 280	සේ	
ස සිහපුබඩා සුසුරුයිතො අභු 266	සේතා පානාසබා තාම 296	
ස හි ව පන දිතො අලනාන මතෙනා 264		

දිස්ත්‍රිකාගය – පාලිකවගෙග

සභාපතිවාසිකම් මත් නිකුත්

අමර අමරවතියා	322	ඡැබුදීපා	132
අවානාටා	314	ජාලියා	34, 40
අවානාටියා	313, 322, 324	ජීව-ජීවක	324
අලකමන්ද	322	තතේ, ජසි	322
අලවකා	330	තතාතලා	322
උච්චවලින්නකා	324	තතාලා	322
උකුරුරු	320	තතාලා	322
උදුමෙරිකාය	58	තාවතිංසා දෙවා	442
උදෙනා	16	තිනුබාණු පරිඛාජකාරාමා	28
කකුසභධිසා	314	තුෂිතා	442
කපිවහෙකා	322	තෙජසි	322
කල්ංකනිවාපෙ	288	දැඟනෙම්	98
කසසපසා	314	දෙවසුමෙකා	330
කඳාරමටුකො	14, 16	ධිතරවේදා	316
කාමසෑවේදා	330	ධරණී	322
කුවේරා	324	නාවනවූතියා	322
කුවේරසා	322	නාවපුරියා	322
කුවේරනාලිනී	324	නාතපුහෙකා	194
කුසිනාටා	322	නාලන්දායා	166
කෙතුමනී	130	නිග්‍රාධා	58, 62
කකාණාගමනො	314	නිසඟු	330
කකාරසක්තියා	10	නිමෙනරසිනො	442
ව්‍යුෂ්ඨී	10	නෙම්	320
බෙමා	304	පක්‍රාලවණෝඩා	330
ගගරාය	468	පනාදු	332
ගියුකුටා	60, 312	පරකුසිතනාටා	322
ගොතමකා	16, 142	පරකුසිනාටා	322
විද්‍යනො	330	පරනිමිතවසවත්තිනො	442
විභායා	468	පෙසන්දී	142
දික්කසෙනො	330	පාලිකපුහෙකා	20
වුන්දසා	352	පාවා	352
වුන්දාසා	196	පාවායා	194

සභාපතිනාම, තුළකකමනිකා

පාවාරිකමුවනේ	166	විරුදෙකා	318
පාවෙයාකානා	352	විසාභා	322
පුණුණුගොනා	330	වෙබඟයු	194
පුබඩාරාමේ	136	වෙසාලිය.	14
බාරාභයී	130	වෙසාලි.	16
බාරාභස්සයාකා	446	වෙස්සගුස්ස	314
හගලවත්	322	වෙස්සවතේ	312, 314, 322
හගුවගොනෝ	2,56	වෙස්සාමිනෝ	330
හාරාදාවාප්‍රා	136, 330	වෙළවනේ	288
බේරුන්මලුගොන්	12	සකෙකසු	194
මගබේසු	96	සත්‍යපුරුණයා	316
මණි	330	සකාංචා	142
මලෙසු	2,352	සම්බා	130
මහානොරු	320	සත්‍යමත්	16
මහාපනාදෙනා	132	සත්‍යනො	56, 58
මාලි	330	සානායිරෝ	330
මාතලි	330	සාමගාමො	196
මාතුලායා	96	සාරීපුනො	166
මෙනොගයා	130	සාවන්සේය.	136
මිගාරමාතුපාසාද	136	සිබිසා	311, 314
මුවලිනේද	330	සිගාලොනා	288
මොරතිවාප්‍රා	60	සිවකො	330
යාමා	442	සුදසනා	320
රාජගහො	288, 312	සුනාකඩනො	4
ව්‍යුහීගාමේ	8, 14, 16	සුපූගෙයේ	330
වරුමේනා	330	සුමාගධාය	60
වාසෙට්ඩාරදාපා	136	සුමුළා	330
විජිතාවී	236	සෙරිසාකො	330
විපස්සිසා	314	සොමා	330

දිග්‍යනිකාගය පාලිකවගෙය

රඳුවකමලනිකා

අ	අ		
අකවිපාකීම්.	320	අගාරිකභූතො	222
අකවිපාකෝ	150, 254	අගුහෙකා	292
අකුණු.	320	අගුහෙකුනු	380
අකුණුඅසුකක්වීපාක.	388	අගුහෙකුනු.	16, 40
අකුණු	150	අගුහෙකුනු	78, 84
අකුණුයේ	384	අගුහෙකුනු	366
අකුණුයේ	190	අඩුවරකාසුප්‍රමා	502
අකුණුයේ	190	අඩුවරසසක	316
අකුණුයේනි	292	අවිරකාරින්.	352
අකුණුයේනෑ	296	අවෙලකො	64
අකුණුයේ. කුණු.	470	අවෙලො	10
අකුණු වෙනාවීමුන්	470	අව්‍යී.	42
අකුල්	296	අව්‍යන්	158
අකුසලකමපරා	462	අව්‍යරියානා	308
අකුසලධාතුයා	362	අව්‍යාදයි	144
අකුසලමුලානි	362, 474	අව්‍යිඳුකි	384
අකුසලවිතකො	362	අව්‍යනුවුන්	310
අකුසලසංකරා	362	අපුයීසු.	274
අකුසලසංකු	362	අජිනො	24
අකුසලසන්නි	136	අජිනාක්චිප.	66
අකුබිණා	452, 514	අජිනානි	66
අකුබුමමානො	70	අජේලක.	118
අකුබුවා	386	අජ්‍යව.	360
අකුබුනා.	292	අජ්‍යන්ත්‍රිකභාහිරාන්	172
අකුබුනීයා	296	අජ්‍යානිකානී	412
අකුබුහි	296	අජ්‍යාවරිනු.	222
අබණාවහි	384	අජ්‍යායක.	158
අගනිගමනානි	306	අජ්‍යාවසනි	236
අගම.	170	අජ්‍යා සස.	60
අගාරවා	414, 492	අගරකාපනො	68

පදනුකමලනිකා

අ	අ		
අජක්‍රිපතනා	136	අත්තාස්ථා	428
අජක්‍රිපයා...	36	අත්තාපි	224, 326
අජක්‍රිපයී	36	අත්තදීපා	96
අජන්තව ගණනී	238	අත්තනතරා	392
අජ්ජිලිකම්.	142	අත්තපරිතාපන	392
අජ්ජාඩනාකිකන	56, 62	අත්තහාවේ	186
අජ්ජාඩනීයියා	222	අත්තහාවපටිලාභා	390, 392
අජ්ජාඩත්‍රාවියිකන	62	අත්තරුපාය	136
අජ්ජාඩත්‍රායෝගන	56, 62	අත්තසර්ණා	96
අජ්ජාඩරාසස්දිගනා	230	අත්තසංවේතනා	3
අජ්ජාඩදැඩ්ට්‍රී	86	අත්තහිතාය	392
අජ්ජාඩදැඩ්ට්‍රීදසා	46, 224	අත්තා	292
අජ්ජාඩදැඩ්ට්‍රීගරා	298	අත්තහ්වාක්‍රාංගසනී	68
අජ්ජාඩදිවිකෙන	56, 62	අත්තකාර්ණා	298
අජ්ජාඩමස්සාමහි	120	අත්තකායියි	300
අජ්ජාඩරුවිකන	56, 62	අත්තවියා	310
අජ්ජාඩවිහිතකෙන	224	අත්තවියාය	250, 306
අජ්ජාඩුරු තු...	94	අත්තය්ස්ථා	428
අජ්ජාඩුතානා...	168	අත්තයේදියා	310
අජ්ජාඩුවිකා	86	අත්තපටිසංවේදී	408
අත්තම	152	අත්තසංතිත...	224, 226
අත්තවිකිකෙන මගයා	170, 508	අත්තා	296
අබිධිතයාවස්සසහස්සාපුකා	116	අත්තුපෙන්	214
අත්තව්.	224	අත්තුසෑ,	150
අත්තන්දිගෙන	178	අදා	80
අත්තන්තාමාත්‍රුසකාය	60, 84	අත්තිගලකා	204
අත්තධාත්තා	294	අත්තිමායිකා	64
අත්තපාත්තා	294	අත්තියා	168, 200, 202, 364
අත්තබා	118	අදුගනා	144
අත්තබායා	196	අදුවරුකිවාගවා	274
අත්තමස්සනී	150	අධිමරායා	116
අත්තවෙල්.	294	අධිමසමතා	150
අත්තසායා	294	අධිකරණසමථා	432
අත්තින්	294	අධිගණකාත්	240
අත්තින් අදාන්	14, 222	අධිවශ්‍යකා	54, 228
අත්තිරක්	222		

පදනුකකමත්නිකා

4	4		
අධිජ්‍යවේෂ	62	අනාසවා ඉදි	188
අධිවිභාගී	386	අනික්විතකුලුරෝ	400, 460
අධිපක්‍රාත්‍යා	230	අනිලිත්‍යා	424
අධිමුත්‍ය	442	අනිසුරුණපක්‍රාක්‍රා	68
අධිමුත්‍යා	448	අනියුත්‍යානිකො	114, 196, 198
අධ්‍යාක්‍රමන්‍යාකා	174	අනික්වා	108
අනාගාරිය	48	අනුකම්පන්	306
අනාජකාවූන්‍යා	352	අනුකක්මමානා	168
අනාක්‍රාදරා	470	අනුගවෙශයා	326
අනාසැකු	236	අනුවච්චමත්‍යා	40
අනාක්‍රාදරු	96	අනුවඩක්මි	136
අනාත්‍යාක්‍රාදරු	222	අනුරානාන්‍යා	298
අනාත්‍යාක්‍රාදරියාය	306	අනුශේෂ්‍යයා	70
අනාත්‍යමතාත්	10, 108	අනුතකරියාන්	368, 424, 496
අනාජ්‍යානා	296	අනුජ්‍යානිම්පු	146
අනාජ්‍යාසාහිත්	224	අනුද්‍රිතො	80
අනාත්‍යරා	142	අනුධම්මවාරී	196, 198
අනාභාවිභාගම්	382	අනුනොතා	310
අනාභිතාන්දිතා	214	අනුපදිකාඉදි	188
අනාභිභාතා	46, 224	අනුපනාහි	76
අනාභිරාන්	46	අනුපරියායපර්	168
අනාභිසම්බුනමානා	158	අනුපසමස්වක්නිකො	
අනාය	44		194, 196, 198
අනාරියම්බාරා	390, 392	අනුපියා	2
අනාව්‍යානා	216	අනුප්‍රබවිතාරා	454
අනාව්‍යාන්තා	200	අනුප්‍රබත්තිරෝධා	530, 456
අනාව්‍යානානාය	306	අනුප්‍රයක්සදේශ්‍යා	140, 164, 222
අනාව්‍යා	326	අනුප්‍රයදස්කම්	156, 304
අනාසනා	128	අනුප්‍රයදත්	300
අනාස්කාම	86	අනුප්‍රයදයී	110
අනායාලිතා	402	අනුප්‍රයදද නු, ම.	360
අනාදීතාවදස්කාලී	68	අනුප්‍රයියහාණී	298
අනාවට්ටාරනාය	308	අනුයන්තා	320
අනාව්‍යාන්තිමෙමා	180	අනුප්‍රතා	142, 220
අනාව්‍යාන්තිපෙළු	462	අනුප්‍රතෙශ්‍යා	100

පදනුකකමනීකා

අ	අ	අ	අ
අනුයොගමනාය	48,	අපරංකාරෝ	228
අනුයොගාය	174	අපරජතා	30
අනුරක්ඩනපධානා	402	අපරිභාෂා	320
අනුවත්තනත්	382	අපරිසාච්‍රා	60
අනුවත්තනත්	194	අපසාදනාලබා	214
අනුවත්තනත්	224	අපසාදනා	70
අනුවත්තනත්	410	අපායමුඛානී	292
අනුවත්තනකකත්	410	අපායසහායා	298
අනුවත්තලාකෙනී	36	අපායසහායා	316
අනුසා	432	අපිසුණු	
අනුසාසනවිධා	180	අපැනතකයනා	116
අනුසේවත්	294	අපැව්‍යය	16, 258
අනුසක්තිවදානානී	424, 490	අපැටිකකුලසස්දයී	188
අනුසුරත්	224	අපැටිකකාසිභාර	214
අනෙලක්	144	අපැටිනිසකජ්ජිතා	22
අනෙනාත්තපා	358	අපැටිභාණ	94
අනෙනානමනෙනා	238	අපැටිවාණිකා	360
අනතරධානා	202	අපැටිවිරතා	314
අනෙලිකාවරා	46, 144	අපැටිසරණ	194
අනෙලිසෙක්	322	අපැත්තිවේත්	176
අනෙමන්තානී	86	අපැධිංඡියා	280
අනතමන්තාගෙව	60	අපැනිගණ්ඩාසානී	60, 314
අනෙරාපරිනිබායි	402	අපැමණ්ඩු	376
අනෙකා	364	අපැමාදමනාය	48
අයිනෙනාවායිකමතා	94	අපැමැදුයිකරණ	398
අනිකාරත්මිසා	144	අපැමාදු	468
අනිකාර	144	අපැසදුකාමා	58
අනිහි	242	අපැසදුවිනීකා	58
අනිය	382	අපැසදු	58
අනායිනො	272	අපැසදුන්	314
අනාසක්වියු	380	අපැසන්නා	312
අපකකම්	14	අපැකංලකා	268
අපවායමානෙනා	100	අපැබාඩාදේ	268
අපන්තීනො	294	අපැපුකතරු	48
අපදනා	152	අපැව්‍යසක	516
අපනුදිකා	244	අපැව්‍යතා	192

පද්ධතිකම්නිකා

පදනුකකමත්කා

4		4	
අලමතකා	308	අසම්පරිජ්‍යා.	360
අලම්පියසබුතා.	135, 136	අසම්පවේදී	222
අලම්පතෙයා	118	අසම්පායතනා	16
අලසකෙන	12	අසමාසම්වූදිපාවේදිනේ	
අල්	458		194, 196, 198
අලික්.	274	අසයංකාරෝ	228
අලලෙකෙයා	288	අසසභතා	228
අලල්වමන්	288	අසහිත.	194
අල්පිනා.	30	අසංහාරියා	142
අල්පිනා	62	අසාමක්‍රියාතා	116
අවචායි.	86, 90	අසාහසර	242
අවන්නිතයමාදුනො	240	අසුරකායා	12
අවරුද්ධා	326, 328	අසේන්ඩා	466
අව්‍යික්වනියා	212	අසේවිතබඩා	135
අව්‍යික්වනියා	360	අසේකම්පිජාතා	170
අව්‍යිවිශ්‍ය.	194	අස්ථිමානො	470
අව්‍යිජා	358	අස්ථිනිමානාසය	424
අව්‍යිතරා	470	අස්ථිවෛ	252
අව්‍යිතරා	180	අස්ථාම	120
අව්‍යිත්පාත්‍යඩමො	233	අස්ථාසපුරාතා	60, 62
අව්‍යිරළ දගනා	326	අහානඩමලතා.	266
අව්‍යිවයා.	274	අතිරික්.	358
අව්‍යිසංවාදකා	306	අහා වක	46
අව්‍යිසංවාදනාතාය	314, 360		
අව්‍යිහිංසා	402	ආ	
අසංඛ්‍යාරපරිනීතියායි	188	ආක්වෙනි	224
අසජ්‍රමානො	54	ආක්වමානා	136
අසක්‍රියාතාත්මකා	184	ආක්වමෙටපි	14
අසස්දැයිස්	428	ආසාතපාවිච්චාතා	450, 526
අසස්ධිමා	150	ආසාතව්‍යාත්මකා	448, 526
අසස්ධිමෙට	70	ආවරියක්.	41
අසන්නිවෙකා.	360	ආවරියපාවරියාතා.	88
අසන්නුපිතා	452	ආවරියහරියා	118
අසමයා	58	ආවාමගමක්වා	61

පදනුකකමනිකා

ආ	පදනුකකමනිකා	ආ	
ආරිකඩ්	300	ආරම්මල්.	96
ආතප	216	ආරුපෝ.	376
ආතපමනවාය	48	ආරෝපිතෙනා	194
ආතප්පාය	402	ආලස්සානුජොගො	292
ආදසසයමානො	70	ආලිඩින්වා	120
ආදූහමවරියක්.	60, 206	ආලොක්තරණනා	480
ආදියනි	80, 172	ආලොක්සයස්ස්කී	80
ආදියන්නි	326, 328	ආවාහවිවාහකානා.	294
ආදියාපත්ති	80	ආවිජ්‍යයනා	34
ආදිනවිදසාවී	380	ආවිස්ති	328
ආදේසනවිධා	172	ආවිකන්නා	478
ආධිපතෙයානි	370	ආවිහාව්.	188
ආනත්තරිකා සමාධි	470	ආව්‍යධානි	368
ආනුකමවකා	300	ආසහි	166, 168
ආනුතමෝයා	202	ආසවච්ඡානියහි	502
ආපතනිකුසලනා	358	ආසාදිමිගෙ	16
ආපදුස්	300, 306	ආසර්	440
ආපාතකනිසාදී	70, 76	ආසනපටිකඩ්නො	66
ආපාතකනකමනුපුතෙනා	66	ආසයා	36
ආපානානො	66	ආසවා	364
ආපාදිකා	8	ආසවානා.	216
ආපුර්ති	292	ආසාදනා	38
ආහසයරකායා	144	ආසාදන්තබඩ්.	40
ආහසයරස-වත්තනිකා	46	ආහතවිතෙනා	402, 480
ආහිවේතයිකානා	190	ආහාරයැනිකා	358, 470
ආමියනුපදානෙනා	308	ආහාරා	384, 476
ආමො	44	ආහායි	152
ආයතනාකුසලනා	360	ආහාරෝ	64
ආයතනා.	120, 292		
ආයතනානි	412, 534	?	
ආයතනාපද්ධති	172	ඉඩක	86
ආයතපරණයි	238	ඉව්‍යා	128
ආරකා	300	ඉව්‍යාවිතායේ	428
ආරක්ඩනාපදානා.	332	ඉව්‍යා	394
ආරම්භවනු	436, 512	ඉතරිතරෙනා	380

පදනුකමලනිකා

ඉ	ඊ	ඉ	
ඉස්තානා	46	උක්කාස.	244
ඉන්ඩිලිඩා	150	උදයන්ගාලීනියා	400, 460
ඉඥ්.	206	උදරාවදෙහක.	404
ඉදිපාද.	132, 170, 372	උදිකත්තා	270
ඉදිවිධි.	188	උදිසැකට.	64
ඉදිවිධානයා	188	උදියෙලුමේ	238
ඉදිධි	130	උදියෙික.	110
ඉදුචිලා	222	උදිව්‍යුක්‍රුව්.	80, 82
ඉදුනාමා	316	උදිමහායියානි	396
ඉංජු	330	උදිරති	240
ඉජ්ජියානි	368	උද්‍යි. පාදතලා	174
ඉභේගා	136	උපක්කිලෙසෙ	66, 80
ඉසකරක්කානා	44	උක්කාදිනියා	58
ඉසකරීයවාසයගෙන	306	උපකාරෝ	300
ඉසසුමවිජිරය.	70	උපක්කිල්පූ	110, 146
		උපබ්ලේනු	400
		උපබ්ලෙනාන	304
උසුවිකරයානා	66	උපවිතකා	240
උසුවිලකා	66	උපබිජිපර්.	20
උක්කාවන	282	උපන්ටවේයා	326
උවාසදාමහාසදාය	58	උපනිපර්ක්කාය්චී	52, 150
උසුජාතිලකා	90	උපනිපරෝර්යා	322
උසුජාපෙතක්	330	උපනිබිතකා	156
උව්‍යානාලකා	310	උපනිසිදායා	322
උව්‍යානදෙස්සානා	296	උපපණවානො	186
උව්‍යාලනාන	304	උපලිරති	238
උණලු	238, 274	උපවකනි	274
උතුනියා	136	උපවාදකා	84
උතුපරිසසයවිනොදනා	216	උපවිවරති	414
උතුරකා	10	උපසමස්වකානිලක	202
උතුරි.	172	උපහවපරිනිඛායී	402
උතුරි.අභිජන්‍යායා	188	උරාදනාකඩ්ස්	480
උදෙකාරෝසභ්‍යානුයෝග.	66	උරාදනාත්	388
උතුර කනර.	170	උපාදනියා	468
උතුන්තිකත.	204	උපෙක්ඩා	422

පදනුකිමලතිකා

C		ආ	
ලැපක්‍රියාසහගතෙන	80	එකාභිකා	64
ලැපක්‍රිපට්වාරා	414	එකකලාමා	238
ලැපාසුප්පට්වායෙ	240	එකාදකීජුත්	144
ලැපාදෙන්බේං	468	එණ්ඩඩිකා	238
ලැබෑගා	244	එතැනුකුරියා	170
ලැබෑවිංකො	66	එරයා	252
ලැබෑතකා	352	එසනා	364
ලැබෑමුහුත්තලාමට්වා	254	එසිකවිංඩි	182
ලැහතොහාගව්මුනෙකා	176	එළකමනරා	64
ලැහයෝංකිංගුණසු	140		
ලැහාහි	238	එකකමත්	390
ලමුණුජනිමුප්පා	188	එකකම්	144
ලුකරසකා	66	එසා	388, 476
ලසකා	248	එරසි	322
ලසස්කිපාද්‍ය	238	එතාරා	96
ලසසනනතකා	240	එනකපා	358
ලසසාදෙන්බේං	214	එදනාකුම්මාසා	14
ලිසුරසෙයා	296	එදහන්නී	86
ලිලාරපාමාජ්‍යා	458	එදාත්ත්වයනා	194
ලිලාරා	312	එධාරිනා	22
		එපපාත්තිකා	180
		එපසල්ලිකා	452, 514
එකවචානා	190	එපායිකරාත්	214
එකඳාරා	120	එරමාගියනී	182, 396
එකඳීඩිකාය	168	එරෝයායෙන්ම	60
එකනාමා	316	එරසො	142
එකනනත්තිකිදාය	220	එවරණා	312
එකපසකිනෙනා	66	එසකකත්තී	98
එකංසො	166	එසයිතාරකා	520
එකාගාරිකො	64	එසරත්තී	158
එකාරෝකා	462	එසයකින්	98
එකාලොපිකො	64	එණිත්තාරෝ	140, 164, 222

පදනුකොමත්තිකා

ක	ක		
කඩ්බා	192, 364	කරුණාසහගතෙනා	80
කක්ෂිතාස තුවිභත්තාවේ,	238	කරෙහි	264
කටසීපු	40	කලමුවිකා	148
කළුගලයකා	64	කලහජ්ජාතා	194
කලෝ,	136	කලහපුවයින්	292
කළුකාරපුප්පෑ.	520	කලුපාපිමුඩා	64
කළුවකාපගසක	66	කලුපාණ පටිභාගෝ	178
කළුවනාපසකයිනෝ	66	කලුපාණේ	300
කළුවවිජාකා	135, 388	කලුපාණලිනාතා	358
කළුපුකුකිසපෙටහාගො	170	කලුපාණසහායෝ	498
කළුනාඡිජාතිනෝ	426	කලුපාවනාය	142
කතකරණීය	140, 164	කයිණායනනානි	460, 534
කතනා	46	කාණා	86
කථාකථාලයා.	424	කාමගුණා	394
කථා. විගිතකා.	44	කාමුපපතනියෝ	366
කථාපාහන.	196	කාමුපසංඛිතා	394
කථාවිජූති	370	කායගතාසනි	468
කඤර.	80	කායවුපකාසනා	506
කපහ.	132	කායසක්වී	176
කපාවසෙය.	132	කායානුපසී	96
කපායිකසුවුමානා.	258	කාලකාරීකා	12
කලපා	436	කාලකුජු	428
කමනි	390	කාලයයිකාව	288
කමකිලෙසා	290	කාලපක්ව	296
කමනය.විධානෙනා	308	කාහිති	296
කමනෙනා	110, 160	කිව්වකරණීය	300
කම්මානි	388	කිව්වාපදෙස බහුලසා	294
කම්මාරපුත්තසා	352	කිකුත්තා	366
කරනියෝ	330	කිකුරණි	168
කරවිකහාණි	238	කින්නවණ්ඩරා	308
කරහවි	46	කිනිඩාජු	330
කරුණා	420	කිලියෙයුම්	254

පදනුකකමත්තිකා

භ		කේ
කුබුදුකුකා	324	කෙසමසුලොවනානුයාග-
කුසකුටසමපතනතිකා	130	මනුපුතො
කුකකුටපුකරා	118	කොකිලාදිනි
කුකකුරවතියා	10	කොක්ති
කුටටෝ	182	කොණපාති
කුණබලාවත්තානී	238	කොන්ස්
කුදුසුතො	118	කොපිතනිදසනී
කුමිණබපවාරෝ	326	කොසලුති
කුමිණබපාතකො	326	කොසාහිතවන්ගුය
කුමිණබපාතිකා	326	කුව
කුමිණබපෙශනාය	312	
කුමිණබපාරිසර්ජ	326	ඩ
කුමිණබමහාමධ්‍යා	326	බත්තියා
කුමිණබ්‍රානා	318	බන්ති
කුමිණස්	326	බන්තිසොරවෙ
කුමිදුනා	292	
කුමිමුබ	64	බමා
කුලවිස්	304	බමහනා
කුලෙප්පාරවායිධිතො	116, 240	බය ක්‍රාන්
කුසට්ටර්	66	
කුසලකමපරා	462	බරණා
කුසලතා	360	බරසකරන
කුසලධානුයා	362	බලමුපිකාමයා
කුසලමූලාති	362, 474	බිඩ්ඩාපමදුසිකා
කුසලවිතකා	362	බිඩ්ඩාරතියා
කුසලසඩාපා	362	බිඩ්පාසිස්ස්සු
කුසලසඩ්සු	362	178
කුසිතවනුති	434, 508	බිණාසවබලාති
කුහකා	178	140
කුලීරකා	324	බිජසවා
කුවාගාරසාලායා	14	222
		බිඩ්තබං
		156
		බියයා
කේ		156
කෙවලකපා	311	බිලජාතා
කෙසකමලා	66	භිඳුකමපු
කෙසමසුලොවතො	66	බොමපුවානා

පදනුකාලීනිකා

	5	
ගැඹුකා	108	
ගැඹුනාය	186	හිලානුපටඩානෙන
ගත්මා	178	හිජිනියා
ගතියා	396	
ගරිනො	68	දූත්තදාරනා
ගසා	386	දූත්තියා
ගසේ	158	දූම්බ.
ගනධිඛිපවාරෝ	326	දූයෝ.
ගනධිඛිපාරිස්පෝ.	326	
ගනධිඛිපාත්මකා	326	දොවිර
ගනධිඛිපාත්මිකා	326	දොත්කපට්සාරිනො
ගනධිඛිමහාමධ්‍යා	326	දොපාලා
ගනධිඛිසෙනාය	312	දොප්පුමො
ගනධිඛි	326	දොමය්.
ගනධිලේඛා	330	දොමයහස්කා
ගබ්බාවිකානී	172, 390	
ගබ්ඩිනී	64, 136	සාසමස්සනා
ගලියරලොමො	222	
ගරභ	156	වක්කවත්තිවකා.
ගරහිතභි.	156	වක්කවති
ගරහෙයා	156	වක්කානී
ගරුවනිනිජ්‍යා	484, 408	වක්බුමන්සා
ගහණියා	268, 478	වක්බුරිසෙන්ස්යා
ගහපතිනොවිධිකා	20	වක්බුනි
ගාමසාමකා.	158	වණ්ඩී
ගාමසානකා.	110	වනුරාපසෙකනො
ගාට්ටා	414	වනුඩිකා.
ගාරවී	492	වක්කාලීස දන්නා
ගාරයෝ.	192	වජ්ඩිමසුරියා
ගාට්.	320	වවමානෙ
ගාලුබන්ධිනා.	110	වාතුකුණ්ඩිනො
ගිරිගුහා.	80	වාතුමස්සාරාජිකා

පදනුකොමතිකා

වා		ඡ			
වාත්‍යාමස්-වරස්-වූතො	78	ඡල්වා	38		
වාතුරනෙකා	98, 236	ඡවිල-ස්	176		
වාරිකා	352	ඡලඩකාවත්තාගතො	462		
වාවේතු	40	ඡහිකා	64		
ඩ					
විත්තනර-සා	238, 266	ඡණජුකාති	238, 264		
විත්තවූපකායෙන	506	ඡනපද්ධාවරියපෙනතා	98, 236		
විභාසමාධි	132	ඡන්සහා	330		
විභාස්වූපසී	96	ඡන්ස-	322		
විරව්‍යීතිකා	358	ඡයපෙක්ඩා	178		
විරපක්ථතො	204	ඡරඩිගාලෝ	38		
විරපනාවේ	260	ඡරා	128		
ඩී					
වුතුපථ-තස්දාලෙ	186	ඡාගරියානුයෙගා	178		
වෑ					
වෙතසා උපක්කිලෙස	168	ඡී			
වෙතසා විනිඛනධා	402	ඡීභානුති	574		
වෙතො-චිලා	402, 480	ඡීවායකා	158		
වෙතො-පහිදි	442				
වෙතො-පරියක්ෂාලා	168	ස්දා			
වෙතො-පරුණතා	480	ස්දාජනදස්නා	222		
වෙතො-විමුනති	420	ස්දාජනවාල්ද	20		
වෙතො-සමාධි	48, 176	ස්දානිස්බිය	120		
වෙ-දෙකන	400	ස්දාජාති	474, 478, 382		
වෙ-දානාවන්ත්‍රීති	366				
ඡ					
ජ					
ඡන්දසාධිපධාන-		ඡාති	170		
සංඛාර සමක්කාගත්	132	ඡානාකුසලා	360		
ඡන්දගති	222	ඡිනැන්කා	238		
ඡමා	10				
ඡවුදසාති	66	ඡි-ස	216		

පදනුකකමතිකා

න	ස		
නගස	136	නිරවණනකරා	58
නවණ	224	නිර්වානී	66
නවණ	174	නිරෝහාව.	188
නභ්‍යලභ්‍යල	320	නිනික.	64
නභ්‍යලභ්‍යලය	150	නුව්‍යකුමි	60, 86
නභ්‍යා	362, 364, 474	නුණුධිකිර	320
නභ්‍යාකායා	444, 492	නුලාකුට	282
නභ්‍යාමූලකා	526	නුලිය.	264
නභ්‍යාප්‍රාද	386	නෙල.	118
නභ්‍යාපරිනිබාධී	10		
නරා	470	රභ්‍යාලසේයා	66
නරාකාරී	204	රාමවතා	190
නරාගතො	224, 226	රිනමිදි.	80
නරාවාදී	224	පුෂ්‍ය,	152
නලේන	274	පුශ්‍යාදක.	64
නදගෙයා	156	රේතො	274
නදන්තිරෝතක.	242	රේයාසඩඩාත.	110
නදිගුණ.	300	රේරා	366
නප.	66		
නපසිනාය	80	ද	
නපසි	76	දක්වීණා	110
නපො උපකකිලෙසා	66	දක්වීණාවිපුද්ධියේ	390
නපොජ්‍යවණ	62	දක්වීණෙයා	432
නමෝ, නමපරායතො	394	දණ්ඩමත්තර.	64
නසසපාපියාසයිකා	432	දණ්ඩමාණවකානී	324
නාවතක.	224	දත්තියා	64
නාවදේව	94	දුෂ්‍රලභමකි	64
නිණගහණ.	120	දන්නකුට.	70
නිණහසකි	64	දැඩාහිඳුනු	178
නිණා (නියෝගා)	296	දමා	386
නිණවන්ත්‍රාරකො	432	දමෙ	242
නිණානි	110	දයාපත්තා	246
නිබැජනේද	428, 502	දයකුසලකමමපථ.	118
නිබේඛ	120	දයසඳුනු	540

පදනුකොමතිකා

ද		ද	
දස්සනාසමාපත්ති	174	දිපැසසත්ති	118
දහති	442	දිබත්ති	296
දහත්ති	56	දිබාය සොතධාතුයා	60
දලුපාකාරමෙනාරණා	168	දිඛෙන වත්තුනා	84
දලුපාසමාදෙනා	240	දිවසා	316
දලුපාසමාදෙනා	681	දිවාසාපා.	296
		දිසා	288
ද		දිසාදිස.	320
දනවන්ත්ති	440	දිසඩූලි	238
දනසංවිහාගය	240	දිසාපුක්තරෝ	48
දනුපරතනියේ	442	දිසා	330
දයකමෙනා	390		
දයජ්	304	ද	
දුරජරණාය	294	දුක්කඩා	364
දුරුපතනිකමෙනාවායි	34	දුක්කඩමෙනා	148
දරෝ	118	දුක්කඩ පටිපද	178
දසකම්මකරා	308	දුවටිත්තිනී	362
දුලිඳියා	110	දුපටිවිරකා	468,482,492
		දුපටිවේදීතො	196,198
ද		දුබෑ තැන්තරා	146
දිවයා	224	දුබෑ තැන්තා	114
දිවයාමමිකානා	216	දුබෑලිකර්කී	292
දිවයාදිනා	392	දුබෑලිකර්ලේ	80
දිවයා	120	දුරකඩාමන	194
දිවයානුයති	144	දුස්සීලො	398
දිවයාගත්	12	දේමනාසපුපටිවාරා	414
දිවිනිසසයා	230, 234	දේව්‍යාපාරිවාරා	356
දිවිපට්ටිලෙඩ	428	දේව්‍යාපාරිවාරා	108,168
දිවිපාකෙනා	176	දේව්‍යාපාරිවාරා	400
දිවිවිපත්ති	360	දේසනනරේන	222
දිවිවිපුද්‍යායි	360	දේයාගත්	64
දිවිසම්පද	360	අවාගාරිකා	64
දිවෙය ලෙව ධමෙ	142	අවාලුපිකා	64
දිමෙනා	38	අවාහිකා	64
දින්නාදියෙනා	308	දෙව්‍යාපාරිවාරා	194

පදනුකොමතිකා

ඩ		න
බනජානී	292,294	නඡහිඟදන්තිකා
බමකායා	142	නකිනානී
බමකෙනු	100	නත්වයඒජදන්තිකා
බමසකභධා	386,488	නදිවිදුගා
බමලරා	142	නජුපසෙවනා
බමලකුණු	428	නමඟු
බමලදීපා	96	නවටයානානී
බමලදිපෝ	100	නවතීතා
බමලනීමිලකා	142	නළවනා
බමලනීසත්තායා	428	නළේ
බමලන්ලයා	168	නාගපවාරෝ
බමලපද්ධි	386	නාගපාරිසෙජ්
බමලපද්ධි.වේදී	408	නාගපාත්තිකා
බමලභුතෙකා	142	නාගමහාමතෙකා
බමලයාහි	252	නාගසෙනාය
බමසමන්නාගතා	50	නාගිනී
බමසමාදානී	386	නාගා
බමසමත්තා	150	නාතදුත්තියසු
බමසරණා	96	නාඋකරණා
බමස.හිතා	226	නානාගෙළකා
බමා, (අටයා)	504	නානාජව්වා
බමා, (ඉදිපාවිහාරියා)	6	නානානා
බමානුධම්පටිපත්තා	382, 474	නානාකුලා
බමානුධම්පටිපත්තාකා	106,196	නානාත්තින්සීයා
බමානුපස්සි	96	නානාදිර්ගණා
බමානුසාරී	176	නානානාමා
බංසෙන	296	නානුබූජනාගාහී
බංසයත්තා	296	නාලිසජජී
බංතුකුසලකා	360	නාමා
බංතුලයා	312,384,420,474	නාලා
බිතිමා	178	නිකානී
ඩුනානා	292,294	නිකිමුණු.
ඩුවා	48	නිකෙතා
ඩුමායිනා	42	නිකැවිපත්

පදනුක්‍රමනිකා

භ	භ	භ	
නිකකුජ්‍යූ.	326	නිවිටෙකා	142
නියෙහිත.	194	නිවුපිතකා	46
නිගණයා	194	නිවෙසෙනි	300
නිගමසාත.	110	නිසැත්තියා	214
නිගමසාමනා	158	නිසෙඩේනි	110
නිග්‍රාධපරීමණිලා	238	නිසෙඩේයා	110
නිවිජලා	322	නිස්සරණපදක්දු	380
නිව්‍යාත්‍යා	392	නිස්සරණියා	474, 492, 482
නිඡහිංසනකා	178	නිස්සරණියා බාජුයා	420, 404
නිජරවන්ති	504	නිජිනසෙවි	296
නිජී නො	540	නිජියති	290
නිවං	170	නිජියරෝ	296
නිදංසෙනි	252	නියන්ති	320
නිදුස්වන්ති	428, 502	නිවරණානි	396, 408
නිදිසිනි	224	නිවාරහසෙකා	64
නිධානවති.	178	බුත්තානි	464
නිපවකාර.	142	නොත්තිකා	294, 318
නිපෙයිකා	178	නොකුමෙජනුහිරතෙකා	44
නිබෑතකුරුපා	194	නොති	330
නිබුතා	316	නොවසක්දනාසන්දක්දී	186
නිබෙයෙහි	126, 194	නාහාතකසස	314
නිබෙයිකාය	400		ඡ
නිමන්තන.	64	පක්ක.	150
ජ මිහාගාහී	380	පසබන්දති	404
ජ්‍යිමිහානුසාරී	424	පගුහනිලිකා.	360
ජ්‍යිම්ප්‍රතාන	172	පගුළුගා	360
නිමොතා	46	පච්චාත්	180
නියත්තා	180	පඩවන්තීකෙහි	242
නියුත්ති	326	පවතුහාති	188
නියුතාත්තිත්ති	304	පච්චත්තිම.	168
නිරන්තකා	298	පච්චයා (අටු)	504
ත්‍රිවාත්‍යුත්ති	310	පච්චිකා	274
නිවාරෙකා	168	පච්චලේකිණිලිතා	480

පදනුකකමනිකා

ඡ		ඡ	
පවච්චකති	174	පටිපච්චාම්	304
පට්චයී-සති	442	පටිපද	178,386
පථුවයානා	142	පටිභයා	300
පථුවයාසි	94	පටිවානරුපා	194
පථුපටයාතචා	304, 306	පටිවිරත්තා	140
පථුපටයිතා	304, 306	පටිවිරුණු	150
පථුපටයිලතා	120	පටිසඩානබලා	360
පථුපෙනකසුජාබා	484	පටිසඩීරති	298
පථුවසනො	322	පටිසඩාරෝ	360
පට්ච	194	පටිසඩානසාරුප්පාති	60,314
පට්චනිපාතිනො	308	පටිසඩානා	136
පට්චබාසා	110	පටිසඩාලීනා	58
පරාපත්ති	330	පටිසේවනි	314
පරාපත්තා	330	පටිසඩාම්	216
පරාපත්තාවා	42	පයමො සසසනවාදා	184
පක්‍රීක්‍රියා	394	පණළවන	110
පක්‍රීක්‍රියාතිනො	462	පණිතපැහැන්	170
පක්‍රීක්‍රියාත්තාකා	484	පණ්ඩකුවේසු	158
පක්‍රීබලාති	170	පතායති	322
පක්‍රීහිකා	64	පතිනීයි	258
පක්‍රීහියාති	120, 404, 480	පත්තාක්‍රියා	94
පක්‍රීපාදනාක්‍රියා	394	පත්තාපරියාපනාමනා	410
පක්‍රීලිකා	288	පත්තාගයාගස්කීමා	201,206
පක්‍රීලිමුතෙකා	176	පත්තාහි.	224
පක්‍රීය දුබලිකරණී	166	පදක්	458
පක්‍රීයවශයාත්තියා	60	පදක්වූගාහාමී	238
පක්‍රීභාකරණාති	386	පදක්වූවත්තකරාතාති	326
පටාක.	192	පදුවයිවිත්තා	268,478
පටිකුමල	188	පධානාක්‍රියා	48
පටිගාහත්තා	390	පධානම්ඩාය	360
පටිසානාය	216	පධානාස්ථී.	400,478
පටිව්වූපාදකුසලතා	60	පධානියඛනාති	176
පටිව්වන්තා	70,304	පධානෙසු	462
පටිජානිසාති	10	පදනුත්තපෙව්කස්සෙවා	60,314
පටිස්ස්සාය	432	පත්තාති	

ඡ

පන්දුගනා	110	පරිපුලවිජයාතී	102
පන්තුමුසලා	156	පරිපුණ්ණසංකාපයා	66
පපා	296	පරිපුණ්ණය	136
පපටිකප්පෙකා	78	පරිපුරා	204
පබතවිසම්	120	පරිබාර්කා	222
පබන්තී	108	පරිබාර්කාරුම	58
පබාර්තා	158	පරිහාසන්තී	126
පබාර්තකා	156	පරිහාසය	136
පබාර්තයා	156	පරිහුණුර්තී	320
පමන්තා	300, 306	පරිභාශා	294
පයාරේස්	160	පරිමුඛ	80
පයාරේති	110	පරිමඟතී	188, 238
පරකතා	228	පරිමඟතී	188, 238
පරදරූපවතා	296	පරියන්තවාරිතී	86
පරන්තමජා	392	පරියායහන්තාහැර්න්තානුයාගා	64
පරපුගලවිමුණ්ණාරු	8	පරියය	262
පරපහඩා	204	පරියය	382
පරමුඛා	298	පරියුධිවිජා	94
පරසක්වතා	390	පරියුධිත්	224
පරසනපමණ්ඩානා	98, 236	පරියුද්ධපන්තී	308
පරහිතාය	392	පරියානාදි	152
පරාහිඟු	242	පරිරක්ෂානා	154
පරාභුතරුපා	30	පරිවර්තයා	300
පරික්ණහවස-යොජනා	140,	පරවිතකකා	10
	164, 222	පරිසක්ෂූ	428
පරිදහනී	300	පරිසා	444
පරිකෝණයා	480, 498, 508, 468,	පරිහරයු	192
	490	පරිකිතා	18
පරිභාතා	54	පරිඹාහෙ	150
පරිතසසනා	46	පරායසහසර	236
පරිනිබාධිසසතී	102	පලාලපුණුර්	80
පරනාන්තා	110	පවත්තාලුගාලී	64
පරිනිබාතිකා	452, 514	පවතතී	320
පරිපෑක්‍රානායායායි	102	පවරා	252
පරිපතී	14	පවසසන්යී	322

ඡ

පදනුකිමලනිකා

ප	ප		
පවෙශනා	168	පාසණ්ඩිකා	248
පසටමුදුමනා	270	පාසංසා	118
පසංසති	202	පාසාද්පවිත්‍යාය.	138
පසාසනා	108	පිභැංකරුකහස්බා	64
පස්	320	පිචීම්.පිකා	318
පසකළුඩිකායසංඛාරෝ	462	පිපාසා	294
පහතබා 468,480,492 508,526		පිපාසො	296
පංසුකුලානි	66	පියසමුද්‍රවාරෝ	458
පංසු.	150	පිසුණා	318
පභානපපධාන.	382	පියක.	30
පභානරගතා	380	පිකිජරණකා	480
පභානාරාමා	380	පිකිජස්බා	46, 144
පසුකරීවූතා	238	පුගුලකුස්ක	428
පහොයි	194	පුගුලප මුණ්ඩන්ති	176
පාකාරවීවර.	168	පුගුලා	366, 392
පාකාරස නේ.	168	පුජුකිරිය වන්නීනි	306
පාටිභාරියානි	370	පුනාදරා	292
පාන්මතිපාතෙනි	80	පුප්පිසා	288
පාණසමා	296	පුප්පුපලෙවකසවානි	464
පාණිනා	156	පුරිසථාමෙන	190
පාණිසිර.	292	පුරිසලිභා	150
ප.තබ්‍යත.	150	පුරිසවීසෙස.	262
පාතරාසාය	150	පුරවවනීය.	194
පාදගණියි	254	පොසබරසාතකා	324
පානසබා	296		ඡ
පාප ආවාරගෙවාවරෝ	296	ඡරුසා වාචා	116
පාපලිතකා	296	ඡලකවිර.	66
පාපලිතකාතා	358	ඡලකයෙයා.	66
පාපලිතකානුයෝගා 290, 292, 294		ඡසකායා	412
පාපසබා	296	ඡයසා	468
පාමුජ්.	408	ඡාණිත.	118
පායමානාය	64	ඡාලසු.	326
පාරිවරියාය	304	ඡාසුවිහාරාය	314
පාරිජජ්.	108	ඡිත.	206
පාරිසුදුධිපධානිය.ගානි	524	ඡිලො	130
පාවලා	20	ඡේගුපපතකා	84

පදනුක්‍රමනිකා

බ		බ	
බදුලකා	148	මූහමවිමානා.	46
බජුලීවකපුපථ.	446, 520	මූහමසසරෝ	238
බජුපාදපවත්	136	මූහමුජ්‍රගතෙනා	238
බලකායසම්.	100	මූහමුනා	164
බලානි	386, 430	මූහමණා	158
බහුකරණයා	330	මූහමණාකුලිනා	136
බහුකාර,	468, 490, 498, 504	මූහමණාපච්චා	136
බහුක්විවා	330		
බහුජනපියායිතෙනා	272		
බහුපුහනා.	16	හක්කයිනා	36
බාහිරානි	412	හක්කයා	10
බාහිරේකී	242	හණධනජානා	194
බාහුජක්කං	206	හමතා	304
බාහේනත්නී	158	හනාවෙතනානුපැදනෙනා	308
නීජ	320	හමුක්කායිරෝ	274
මුද්‍රිතනත්නී	280	හයාගත්	222
බොජක්කායා	170, 382, 498	හරියා	306
බොධිජ. කුඩානු.	224	හවතාණ්ඩා	358
බෝගෙසා	40	හවදියී	358
බෝක්කනානී	214, 396	හට.	240
බෝක්කුපෙනා.	214	හටා	364
බෝනයිකරෝනී	382	හවෙනා	300
බෝක්කන්	228	හසසසමාචාරෝ	178
බෝක්ලතා	12	හාවනපපධානා	382
බෝපජ්	258	හාවනා	368
බෝපාදපදෙසා	80	හාවනාබලා	360
බෝමො	238	හාවනාරතෙනා	380
මූහමකායා	142	හාවනාරමො	380
මූහමක්කනා	44	හාවන්මායියනී	80
මූහමවිරියවාසාය	452, 514	හාවෙතකඩා, 468, 490, 498	508
මූහමජා	136	හින්කුහාට්	136
මූහමදයාද	136	හිලකාරා	104
මූහමක්කනාය	240	හින්කුප්පුපෙ	194
මූහමනීමතා	136	හියෙශාහික්කංතරෝ	166
මූහමහතෙනා	142, 392	හුරිසසස	384

පදනුකාමත්තිකා

භ		ඡ	
භූතගච්චානා	46	මලුර...	322
භූත.	224	මරියාදා	154
භූමිප්‍රස්වකො	148 154	මසාණානි	66
හෙකො	40	මහතකා	310
හොඩියා	244	මහාවේරා	328
		මහාජනාස...ගහ..	262
		මහාජනාසමලතො,	156
මකස	216	මහාපුරීසලකඩලානි	236
මකවිකා	64	මහාපුරීස විතකකා	516
මධ්‍යභූතො	94, 398	මහාබන්ධිනා	42
මව්‍යරායනි	10	මහාය සංඛානා	328
මව්‍යරියානි	396	මහාරාජා	312
මව්‍ය.	64	මහාවිනො	14
මජ්‍යනි	68	මහාවිද්‍යානා	42
මණ්ඩලි	318	මහාසමලතො	156
මතිමා	175	මහාසෙනාපතීනා	328
මනතකුණුතා	360	මතිව්‍යසස	516
මත්‍යකුණු	178, 428	ම...ස..	64
මත්‍යමතකුණු	12	මාගධසස	328
මත්‍යායනාය	240	මාගලිකසස	120
මත්‍යායා	120	මාතුව්‍යා	118
මදප්‍රමාද	102	මාතුලානි	118
මද	370	මානුසා	320
මඩු	118	මාරසෙනපපමද්‍යතො	314
මනැසිකාරකුසලතා	360	මාරෝ	96
මනුසසභූතොනා	352	මිගසකුද..	120
මනුසසරාහසෙයුකානි	60, 314	මිව්‍යත්තා	432, 508, 534
මනොපැකිදී	46	මිව්‍යාදිවිදී	116
මනොපදෙසික..	52	මිව්‍යාධම්ම	116
මනොපදෙසෝ	120	මිව්‍යාපට්‍රිපතේනො	194
මනොහාවනීයා	58	මිකකරෝ	310
මනොමයා	144	මිකුපත්තිරුපකා	298
මන්තසසාරීවිනො	108	මිහෘ	300
මන්තා	178	මිකුමවවා	306
මන්දියා	330	මිඳිපුව..	404

පදනුක්‍රමනීකා

මු	සේ
මුබසන්තිසි	194
මුව්‍යනි	68
මුක්‍රති	328
මුවයසවව.	360
මුණ්ඩකෙ	136
මුතවාදිතා	392
මුත.	224
මුතකාවාරෝ	64
මුදිතා	422
මුදිතාසහගතෙන	80
මුදුන්තන්නෑපාදේ	238
මුදුන්ලසන්තිසා	238, 274
මුද්‍යනි.	326
මුද්‍යා	24
මුසලමන්තර.	64
මුසාවාදපසංඛිත.	178
මුලපෙෂුරු.	110
මුලජ්‍යා	142
මෙසා	322
මෙන්තා	420
මෙන්තාසහගතෙන	80
මෙනොනා	308
මෙපුනා.	150
මෙරය.	64
මෙසාමධ්‍ය.	228
මෙනොයාති	370
මෙහායි.	222
අ	
අක්‍රබවාරෝ	326
අක්‍රබපාරිසජ්‍යා	326
අක්‍රබපාතලකා	326
අක්‍රබපාතිකා	326
අක්‍රබමහාමතෙකා	326
අක්‍රබයනාය	312
යගෙස	60, 86, 98
යනුහිනාම	62, 94, 192
යන්වාධිකරණමතන.	380
යපරිව	224
යරාකර.	66, 136
යරාකාරී	224
යරාකමුවුපගෙ	84, 186
යරාදියිස්ස	360
යරානුයිට්ටිං	90, 180
යරාබල.	308
යරාවාදී	224
යරාසන්තික	66
යදිවා	186
යාවතක.	422
යාවතකවස්ස	238
යාවදිය්.	404
යාවදෙව්	216
යුග්‍යඩිරෝ	330
සුප්පා	131
යෙහුයාසිකා	432
යෙගා	388, 476
යෙනිසො	388
යෙනිසොපධාන.	360
යෙනිසොමනසිකාරෝ	180, 470
යෙනිසොමනසිකාරමුලකා	522
ර	
රසභ.	312
රසභාය	314
රසභාවරණගුතකි.	100
රූනියා	394
රූජාජලල.	238
රූජාජලලධරෝ	66
රූජ්‍යා	110
රස්‍යායුද්‍යා	204

පදනුක්‍රමනිකා

උ	එ	ම	
රත්නින්දීවා	146	ලෙහතීයානා.	248
රටස්සානීව	310	ලොකධම්මා	508
රටීයා	110	ලොණ්.	118
රහසා	326	ලොලජාතිකා	144
රම්මා	320		
රසකෘසැකි	238, 268		ම
රසහරණීයා	268	වගුණි	322
රසං පය්චි.	146	වවතීය.	194
රසාත්නි	118	වවතීයා	198
රසිතානා.	248	වත්පරමා	298
රහදා	316	වක්‍රින.....	282
රාජඛතාති	254	වක්‍රිතිකා	294
රාජානුවෑළවිකානි	254	වණ්ඩවන්තරා	146
රාජාරහාති	254	වණ්ඩවන්තා	114
රාජුපහායාති	254	වණ්ඩවිණ්ඩතා	148
රාසි	364	වණ්ඩතිමානපවයා	148
රිත්තා.	326	වතපදිනී	14
රැසබගහනා.	120	වක්‍රයි	198
රැඳිං	326	වන්දී.	326
රැපපූතිවය්	384	වද්‍යාදු	310
රැප.	358	වදේමසේ	316
රැපසංඝා	366	වධකවිතා.	120
රැපිසු	186	වධා	194
රැපුපයා	384	වනගහණා.	120
රැහති	292, 294	වනපත්.	80
රෝපති	214	වනපත්තාති	314, 60
		වනමුලත්ලාභාරේ	64
උ			
ලව්තනි	96	වමෙහති	68, 380
ලජ්ජවා	360	වරත්තාණි	34, 42
ලජ්සී	246	වරා	330
ලපකා	178	වසවත්ති	224
ලපති	224	වපුනකරු.	242
ලාභසකාරයිලොකා.	68	වාකලීරා.	66
ලුනා.	152	වාවෙනා	254
ලෙඩ්බුතා	156	වාදප්පමාක්‍රාය	194

පද්ධතිකමනීකා

ව		ව	
වාදනුපාතො	192	විනෙනකී	304
වාමෙනා	104	විපතෙයා	22
වාරුලිස්	296	විපරාමොස...	282
වාස.	326	විපරාවත්කා	194
වාහෙයුම	158	විපරිනා	56
වාල්කමෙලා	66	විපසනා	360, 470
විකටහෝරනානුයේගලභූ- පුත්කො.	66	විපස්සිසු.	316
විගණකිලේකිනා	80	විපහමුත්කාසස	314
විකාලවිසිබාවරියානුයේගො	292	විහවදිවයි	358
වික්කන්දිතබඩ.	330	විමුත්කායතනා.	486
විගාහි	296	විමුත්කායතනානි	408, 484
විසායෙ	38	විමුත්කී	360
විවිධාලනා	244	විමුත්කීපරිපාවනියා	412
විවික්වු.	80	විමොසකා	448, 520
විවියාපෙක්වනා	270	විරකරුපා	194
විජනවාතානි	60, 314	විරෝධතබඩ.	330
විජමෙහෙයා.	36	විරෝසවාධිපධාන...	132
විජහති	300	විවෘති	46, 144
විජිතාවි	98	විවට්ටි	182
විජ්‍රා	360, 370, 474	විව්ධේෂා	40
විජ්‍රාවරණසම්පන්නා	316	විවත්කාවිජදේ	236
විස්කුත්කායා	412	විවදිතබඩ.	358
විස්කුත්කාවිජිතයා	384, 430	විවෘත්මූලානි	416
විස්කුත්කාසේෂානා	176	විවාදපන්නා	194
විස්කුත්ත.	224	විවිතකා	80
විස්කුත්වාදිනා	392	විවෛවෙතුකාමො	94
විස්කුත්විතතා	204	විසස්කුත්ගා	388
විතකකවිවාරණමාධි	174	විසටං	270
විතුදන්නා	194	විසමලොතො	116
විත්ත.	294	විසංයාගා	476
විධා	364	විසංවාදිනා	274
විධෙයා	252	විසාවි	270
විනිබන්කා	402	විසුද්ධියා (නව)	524
විනෙනා	310	විසු.	160

පදනුකක්මලනීමා

ව		ස
විසසහාරියා	468, 480, 500,	12 188
විසසටයිකමලනෙක	296	සකුදගාලී 180
විභංගුම්	152	සක්මේව 152
විභායනි	296	සකුකාය。 408, 484
විභාරා	370	සකුප්‍රතනියා 10, 142
විඩිඡනි	328	සබා 296
විභෑයේත්	328	සඩිකිජනීසු 64
විභෙසං	404	සඩිකිලයා 292
විභෙසාය	482	සඩිබාලනාන 186
විභංගුරා	158	සඩිබාය 464
විතුම්මො	158	සඩිබාරලෝතිකා 358
විතමල්පයේ	310	සඩිකාරා 366
විතසාරද	316	සඩිකාරුපය。 384
විමංසාසමාධි	132	සඩිකුණුකානී 298
විරඛකරුපා	98, 236	සඩිහාවන්තුනී 259, 390
වූත්තවාදී	192	සඩියැන්තබං 358
වූත්තිසේවී	296	සඩියාහකො 310
වූයිතවා	140	සඩියිතා 164
වූපකාසෙන	506	සඩිපරිමධ්‍ය 274
වේකලීසො	66	සඩිවාදී 274
වේදනා	364, 474	සවිසනේයා 274
වේදනාකායා	412	සවිව 242
වේදනානුපසි	96	සවිශිකරණීයා 388
වේදනුපය。	384	සවිශ්කාතබං 468, 496 542
වේදයින්	272	සවින් 46
වේදනී	310	සවිතා 414
වේදුලාලකා	94	සවික්වනාකායා 412, 430, 500
වේදුතිය。	178	සක්කු 214
වේදයාක්ෂිතිකා	242	සක්කුපෙතබං 54
වේරප්පසඩීනා	296	සක්කුපෙරාද 384
වේසා	133	සක්කුපය。 180
වේහාසං	42	සක්කුර්තනානා 60
වේකකමල	196	සක්මේපසී 64
වේදය。	68	සක්මේසඩීවාරිනී 152
වේස්සුගුපරිනාම්	382	සක්මේසඩීවා 400
වේස්සුගෙහෙනා	308	සක්මේන

පදනුකකම්තිකා

ස	ස		
සභේදා	308	ස තැයි දිකාරකා	152
සත්‍යවිහාරා	426, 496	ස පටි	118
සත්‍යානුසාරිවි සූදු රෝ	224	ස ප්‍රාවීතිරකතා	202
සතාරුගෙඩින	462	ස පුරිසයධම්ම	428
සති	360, 470	ස පුරිසය-සැවි	382
සතිනොපසෙකින	428, 460	ස බැහුතාය	80
සතිපටයිනා	170, 372, 476	ස බැඳුක්‍රිපතුදා	316
සතිබල්	360	ස බැඳි	80
සතිමා	178	ස බැජාණුත්තානුකාලී	80
සතිවිනායෝ	432	ස බැජුතානුකාලීනා	314
සත්‍යතාලු	42	ස බැසඩාහපදන්ත	202
සත්‍යරුතනාසමස්කාගත්තා	236	ස බැස්ස්ථරි	352
සත්‍යරුතනාත්තී	98	ස බැංකාරපරිප්‍රරාති	238, 240
සත්‍යාගාරිකා	64	ස බැංචලන්කාහි	240
සත්‍යාලුපිකා	64	ස බැඛන ස බැංච	118
සත්‍යාචාරා	450, 524	ස භාගාධිසානයි	120
සත්‍යාචික	64	ස මකාරි	178
ස තුළුගි	242	ස මක්‍රාඇ	206
සත්‍යමද්දලනා	242	ස මක්‍රායිනො	304
සත්‍යසයගද	238	ස මචික්‍රානා	260
ස මැත්‍යරකපො	120	ස මජ්‍රාතිවරුදා	292
සත්‍යා	202	ස මණ්ඩානි	254
සත්‍යාති	110	ස මණ්ඩවලා	394
සත්‍යාතික	382, 474	ස මණ්ඩුවුවරිකාති	254
ස දිමා	428	ස මණ්ඩාරහාති	254
ස දිමෙම	208	ස මණ්ඩාද්දලයා	196
ස දිවානුසාරි	176	ස මණ්ඩාරහාගානි	254
ස දිවාවුලුකා	176	ස මතාති	144
සත්‍යාචිකාති	238	ස මතෙන	108
සත්‍යාලිකාති	238	ස මත්‍යාති	14
සත්‍යතාය	54	ස මටනිලිත්කා	360
සත්‍යාධිකා	192	ස මලෝ	360, 470
සත්‍යාගාර	352	ස මදලනා	238
සත්‍යාග්‍රහී	42	ස මතුදෙසුදු	80, 466
සත්‍යාචිකා	292	ස මතුසායිනා	98

පද්ධතිකමනීතා

ස		ස	
සමවත්කාබිජී	238, 266	සම්පායනාත්	44
සමවයසටවෙශනො	462	සම්පායාසි	161
සමවේපාකිතිය	268, 478	සම්පත්ප්‍රාප්‍රා	116
සමවේකුත්තා	310	සම්පෑශකා	216
සමස්ථ	190	සබහුලාජීවෝ	70
සමසායිස්සාත්	120	සම්බාර්ජ්‍යාච්‍යා	176, 428
සම.	240	සම්බාධිගාමී	452
සමා	386	සම්බාධිපරායමෙන්	180
සමාද්පෙශී	42	සම්බාධියා	166
සමාද්පත්ති	198	සම්බාධික්‍රීති	70
සමාදිත්තාත්	14	සමහරිස්සාම්	304
සමාදියාත්	66	සමහැද්	118
සමාධි	368, 478, 474	සමතකා	432
සමධිපරිභාරා	428	සමද්යුණු විමුශකා	140, 164
සමාධිබල්	360	සමතෙනායාම	156
සමානපූරුෂකෙක්	300	සමත්ප්‍රධානා	170, 372
සමානතාතා	260	සම්බානනාය	306
සමානතාතාය	250, 306	සම්බාපටිපෙන්තා	194
සමාපත්තිකුසලතා	360	සම්බාමනසිකාරමනවාය	48
සමාපත්තිවුට්‍යානකුසලතා	360	සම්බාසමාධි	484
සමාවාහිතියා	268	සම්යසම්මියා	296
සම්ත්	326	සම්බාවා විනයා	298
සම්බෙනපෙශී	42	සම්බාත්	432
සම්බද්ධ	316	සම්බාසාම්	382
සම්බෙනමාත්තා	262	සයං කතා	50
සම්බෙනසි	316	සයලපහා	228
සම්බෙනයාතා	40	සරවනං	46
සම්බන	236	සරිනොයාදෙකා	130
සමද්ධිතාත්	358, 426	සරිභාපතා	316
සම්පර්ක්‍යුදු	360, 470	සම්බෙනා	216
සම්පස්ද	192	සම්බෙනාජ්‍යා	192
සම්පද	398	සසභනවාද	402
සම්පායාසි	19	සසයනීසමං	182
සම්පහංසේයා	42	සසයතො	182
			48, 288

පදනුකකමනිකා

ස	ස
සහධම්මකා	192
සහිතා	194
සංයලේ	242
සංයෝජනාත්මක	432
සංවර්තනී	46, 144
සංවත්තී	182
සංවත්ත්‍යා	38
සංවර්තනා	380
සංවරාය	216
සංවර්තී	316
සංවිශේෂක	630
සංවිගෙනා	28
සංවිධානා	244
සංවිහාරෙන	308
සංවේගා	360
සංවේත්ත්‍යායුම	360
සංඛිතානා	60, 86
සං	276
සාක ව්‍යා	64
සාකාභගෙනා	60
සාබල්‍ය	64
සාගරපරියත්තා	360
සාවියාගා	98, 236
සාණාත්මි	282
සාත්‍යාය	66
සාතව්‍යාය	402
සාත සහතා	468
සාඩුරුපො	10
සානුවරියා	18
සාපනයා	292, 300
සාපනෙනා	68
සාමීවිපරිපනෙනා	196
සාමෘත්‍යාය	240
සාමෘත්‍යාවාත්‍යා	384, 478
සාමාක්‍රාන්තිකා	64
සාමිකා	306
සාමීලිකම්	142
සායමාසාය	150
සායනත්තියකා	66
සායිය	250
සාරප්‍රත්තා	78, 84
සාරාගො	150
සාරමැඹ්	178
සාරාත්තීය	416, 486
සාලාභාර	152
සාලි	150, 320
සාලිම්.සොදනා	118
සාවත්තා	135
සාවත්තී	300
සාසට්‍යා ඉදි	188
සාසට්‍යාව	468
සාහයිකා	294
සාලික	324
සිභා	368
සිභාපදනී	396
සිභාවිතකෙනා	110
සිභාපට්‍රියාගෙනා	304
සිරීමනා	314
සිල්විපත්තී	360, 398
සිල්විපත්තා	398
සිල්විපුද්‍ය	360
සිල්සමාදනා	240
සිල්සම්පද	360, 398
සිල්සම්පනෙනා	398
සිහනාද	166
සිහපුබඳාත්‍යාගා	238, 266
සිහනානු	238, 280
සුක	324
සුකනකමකර	308

පදනුකිමලනීකා

ස	ස	ස	
පුකදරියනා	296	පුපුකා	274
පුකක්වීපාකා.	388	පුපුකකූදයේ	238, 283
පුකකාහිජාතිකා	426	පුසුසුසත්ත්වී	86
පුබලරණනා	480	පුසුසුසාය	304
පුබලිකානු සොයාමනුපුනකා	216	පුහද	300
පුබලිකානු යොයාගා	218	පුරෝ	322
පුබා පටිපද	178	සෙගාලක්	38
පුවුමැඹිලි	238	සෙගාලෝ	40
පුවුමාන	258	සෙව්පි.	150
පුවුපපන්තියා	368	සෙනාපත්තා	328
පුගතා.	404	සෙයාසුඩං	404
පුගතාතිරික්කානි	38	සෙයාවසැපදිපෙයා.	442
පුගතාපදනෙපු	33	සෙකන්නාසනො	272
පුගැහිත.	304	සෙශාවෙයා.	242, 360, 370
පුවරිතානි	362	සෙශාණසිගාලා	118
පුකෘජවතෙන	40	සෙශාණධා	294
පුකෘජුගාරගතා	60	සෙශාතාපත්තියඩියානි	382
පුතවාදිතා	302	සෙශාතාපත්තකඩියානි	382
පුත්.	224	සෙශාතාපත්තෙනා	180
පුද්	135	සෙශාමනාසසුපරිවාරා	414
පුද්ධාවාසා	402	සෙශාව්යෙක්	110
පුනිබාතෙනා	222	සෙශාවවසනා	358
පුනිසෙධේ	110		
පුපපකායිතා	204	ඡ	
පුපටිනිසකගේ	78	හටහසෙකා	64
පුපත්තිවියිතපාදලක්ඛණ.	240	හ නෑපලේලබනා	64
පුපත්තිවියිතපාද්	236	හදායඛමා	278
පුහව්‍යාධිතෙනා	46	හන්ද	330
පුහ. විමොක්ඛ.	56	හානාහායියා	468, 480, 592, 500
පුමතෙනා	330		526
පුමාපිතා	322	හිරි	330, 358
පුරස.	146	හිංසකි	328
පුරා	64, 98	හිනායාවස්සානි	84
පුරාමෙරයම්ප්‍රමාදව්‍යනා -		හෙයෙනි	328
නුලයාගො	292	හෙමි	192
පුවිතිත.	304		
පුසඩහිතපරිජනා	250	ආ	
පුසාතා	12	එදා	318

සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා - නැවත මුද්‍රණය

- 1 පාරුජිකා පාලි
- 2 පාචිත්තිය පාලි I
- 3 පාචිත්තිය පාලි II
- 4 මහාවග්ග පාලි I
- 5 මහාවග්ග පාලි II
- 6 වූල්ලවග්ග පාලි I
- 7 වූල්ලවග්ග පාලි II
- 8 පරිවාර පාලි I
- 9 පරිවාර පාලි II
- 10 දිස්සිකාය 1
- 11 දිස්සිකාය 2
- 12 දිස්සිකාය 3
- 13 මල්කිවීම නිකාය I
- 14 මල්කිවීම නිකාය II
- 15 මල්කිවීම නිකාය III
- 16 සංස්ක්‍රීත නිකාය I
- 17 සංස්ක්‍රීත නිකාය II
- 18 සංස්ක්‍රීත නිකාය III
- 19 සංස්ක්‍රීත නිකාය IV
- 20 සංස්ක්‍රීත නිකාය පක්‍රීතිම භාගය (1)
- 21 සංස්ක්‍රීත නිකාය පක්‍රීතිම භාගය (2)
- 22 අංගුත්තර නිකාය I
- 23 අංගුත්තර නිකාය II
- 24 අංගුත්තර නිකාය III
- 25 අංගුත්තර නිකාය IV
- 26 අංගුත්තර නිකාය V
- 27 අංගුත්තර නිකාය VI
- 28 බුද්ධක නිකාය - බුද්ධකපාඨ - ධමෙපදපාලි - උත්ත්‍රත්තකපාලි

- 29 බුද්ධක නිකාය - පූත්ත නිපාත
- 30 බුද්ධක නිකාය - විමානවත්ස් - පේතවත්ස්
- 31 බුද්ධක නිකාය - පෙරිගාසා පාලි - පෙරිගාසා පාලි
- 32 බුද්ධක නිකාය - ජාතක පාලි I
- 33 බුද්ධක නිකාය - ජාතක පාලි II
- 34 බුද්ධක නිකාය - ජාතක පාලි III
- 35 බුද්ධක නිකාය - මහා කිද්දේස පාලි
- 36 බුද්ධක නිකාය - වුල්ල නිද්දේස පාලි
- 37 බුද්ධක නිකාය - පරිජම්සිදාමගගර්ජකරණ I
- 38 බුද්ධක නිකාය - පරිජම්සිදාමගගර්ජකරණ II
- 39 බුද්ධක නිකාය - අපදාන පාලි 1
- 40 බුද්ධක නිකාය - අපදාන පාලි 2 - 1
- 41 බුද්ධක නිකාය - අපදාන පාලි 2 - 2
- 42 බුද්ධක නිකාය - බුද්ධධවංසපාලි - වරියා පිටක පාලි
- 43 තෙත්තිජ්ජකරණය
- 44 පෙට්කොපදේස
- 45 ධමමසංගනීජපකරණ
- 46 විහානගර්ජකරණ I
- 47 විහානගර්ජකරණ II
- 48 කඩාවභ්‍යුජ්ජකරණ I
- 49 කඩාවභ්‍යුජ්ජකරණ II
- 50 කඩාවභ්‍යුජ්ජකරණ III
- 51 ධිතුකර්යාජ්ජකරණ - පුගැලපකුසුසුතරිප්පකරණ
- 52 ශමකජ්ජකරණ I
- 53 ශමකජ්ජකරණ 2 - I
- 54 ශමකජ්ජකරණ 2 - II
- 55 පරිධාජ්ජකරණය I
- 56 පරිධානජ්ජකරණය II
- 57 පරිධානජ්ජකරණය III

ශ්‍රී ලංකා බරම වකු ප්‍රමා පදනමේ සත්කාරයන් හා ආගමික සේවාවන්

1. රජය පිළිගත් ප්‍රත්‍යායතනයක් වශයෙන් කටයුතු කිරීම.
 2. බණ්ඩාරගම දැරූවන් සියයක් සඳහා ධර්මවතු ප්‍රමා නිවාසය පිහිටුවා දැනට උදාවත් 50 දෙනෙකුට සෙවිණා ලබාදීම.
 3. පුර්ණ පහසුකම් සහිත නේවාසික පහසුකම් හා විධීමන් අධ්‍යාපනික පහසුකම් ලබාදීම.
 4. ධර්මවතු ප්‍රමා නිවාස සංකීර්ණය තුළ විහාර මන්දිරය, වෛවතාය, බෝධිය, භාවනා කුටී හා භාවනා මන්දිරය තනා නිම කිරීම.
 5. ලියෙන් සිං ලදුරු පාසල ආරම්භ කොට පුර්ව ලමාවිය සංවර්ධන අධ්‍යාපනය ආරම්භ කිරීම.
 6. තනුමල්වීල පුද්ගලයේ ලියෙන් සිං ලදුරු අධ්‍යාපන මධ්‍යස්ථාන කිපයක් ආරම්භ කිරීම.
 7. දේශීය විදේශීය ධර්ම ගුන්ප මුද්‍රණය කොට වෙදා හැරීම.
 8. පිරිවානා පොත් වහන්සේ මුද්‍රණය කොට සංම නිවාසකටම ලබාදීම සඳහා විසර්ත් විසර මුද්‍රණය කොට බෙදා දීම. දැනට පිටපත් ලක්ෂ දෙකක් බෙදා හැර ඇත.
 9. වියදුන් විධින් රඹිත සිංහල ධර්මගුන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කොට මුද්‍රණය කොට බෙදා හැරීම.
 10. ජාතක පොත් වහන්සේ කාලුන් විෂු වශයෙන් කුඩා දැරූවන් සඳහා සිංහල ඉංග්‍රීසි හා වින භාෂාවන්ගෙන් මුද්‍රණය කිරීම.
 11. වෛවදා ශිෂ්‍යයන්, පාසල් දැරූවන්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන විදේශීක ශිෂ්‍ය හික්ෂුන් වහන්සේලාට ශිෂ්‍යත්ව පුදානය කිරීම.
 12. දිලිඳ පවුල් සඳහා රෙදී පිළි හා අධ්‍යාපනික උපකරණ පරිනාසර කිරීම.
 13. 2003 ජාල ගැල්ලට ලක්ෂු හම්බන්තොට, මාතර, ගාල්ල, කළුතර, රත්නපුර හා අම්පාර දිස්ත්‍රික්කවල විහාරස්ථාන වැක්ස් සඳහා රැකියල් කොටස 2 1/2 ක මුළුසමය ආධාර සැපයීම.
 14. 2004 සුනාම් විපතට භාජනය වූ පිරිස් සඳහා නිවාස දහසක් ඉදිකිරීම හා අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රාග්ධනය ආධාර සැපයීම.
 15. වාර්ෂිකව විදේශීය හා දේශීය වෛවදාවරුන්ගේ සහභාගිත්වයෙන් වෛවදා සායන පැවැත්වීම.
 16. කැඹුලත්වා බොල්ලගල මානෙල්වතු විහාරයේ ජාත්‍යන්තර බොද්ධ විශ්ව වෛද්‍යාලයක් ආරම්භ කිරීම.
 17. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ගුන්ප නැවත මුද්‍රණය කොට නොමැලයේ බෙදා හැරීම.

ශ්‍රී ලංකා බිරුම වතු ලමා පදනමේ නිරමාතෘවරයානෝ :

කායිවානයේ ප්‍රධාන සංස්කෘතියක තායිලේ ශ්‍රී රජකාලේහි රේරවාදී බොද්ධ මධ්‍යස්ථානයේ අධිපති, කායිවානයේ එක්සත් සමුහ බොද්ධ අධ්‍යාපන පුද්‍රනමේ අනුගාසක ලේක බොද්ධ සංස සම්මෙලනයේ සංස්කෘතික අංශයේ සභාපති, කායිවානයේ සමාධි අධ්‍යාපන සංගමයේ නිර්මාතා සහ අනුගාසක, මහා බෝධි විරෝධ සංගමයේ නිර්මාතා සහ සභාපති,

ರಥ್ಮಾನ ಹಿ ವಿಶಯರುಮ ವಾಸಿ

ප්‍රජා ආචාරය බෝද්‍යම වන්දීම නාහිමිපාණ් වහන්සේයි.

NAME OF SPONSOR

助印功德主名錄

**Book Title : BUDDHA JAYANTI TRIPITAKA SERIES,
Volume1~Volume 14**

書名：斯里蘭卡巴利文大藏經，第一冊～第十四冊

Book Serial No., 書號：SR201～SR214

N.T. Dollars :

401,100 : 美國淨宗學會, AMITABHA BUDDHIST SOCIETY OF USA

1,127,200 : 財團法人佛陀教育基金會

Amount : N.T. Dollars 1,528,300 ; Print 1,000 sets

以上合計，新台幣 1,528,300 元；恭印壹仟套。

回向：天下和順，日月清明，風雨以時，災厲不起，國豐民安，兵戈無用，
崇德興仁，務修禮讓，國無盜賊，無有怨枉，強不凌弱，各得其所。
祝願法界一切有情，所有六道四生，宿世冤親，現世業債，咸憑法力，
悉得解脫。

祝願現生者增福延壽，發菩提心，常隨佛學，勤修精進，利濟群生。

祝願已故者往生淨土，同出苦輪，共登覺岸，直證阿毘跋致，圓滿無上
菩提。

附記：本會接受善信委託，代印經書、佛像，其必要之費用，皆經本會審
慎評估；若有結餘，均續作本會之印(購)經書及運費使用，為施主
廣積陰德；此案所需金額龐大，且分四批出版，捐助款項若有不足，
則由本會負擔其餘之經費。

DEDICATION OF MERIT

May the merit and virtue
accrued from this work
adorn Amitabha Buddha's Pure Land,
repay the four great kindnesses above,
and relieve the suffering of
those on the three paths below.

May those who see or hear of these efforts
generate Bodhi-mind,
spend their lives devoted to the Buddha Dharma,
and finally be reborn together in
the Land of Ultimate Bliss.

Homage to Amita Buddha!

NAMO AMITABHA
南無阿彌陀佛

《斯里蘭卡巴利文大藏經 第十二冊》

財團法人佛陀教育基金會 印贈

台北市杭州南路一段五十五號十一樓

Printed and donated for free distribution by

The Corporate Body of the Buddha Educational Foundation

11F., 55 Hang Chow South Road Sec 1, Taipei, Taiwan, R.O.C.

Tel: 886-2-23951198 , Fax: 886-2-23913415

Email: overseas@budaedu.org

Website: <http://www.budaedu.org>

This book is strictly for free distribution, it is not for sale.

നോമിലയേ ബേജുട്ടില കിണിക്കും.

Printed in Taiwan

1,000 copies; January 2013

SR212 - 10869

